

# වටිනාකම් මගින් දිරිමත්ව...අරමුණින් පොහොසත්ව... තාක්ෂණයෙන් හැඩගැසේවී

ජාතික ඉතිරිකිරීමේ බැංකුව  
ඒකාබද්ධ වාර්ෂික වාර්තාව 2021





## වටිනාකම් මගින් දිරිමත්ව... අරමුණින් පොහොසත්ව... තාක්ෂණයෙන් හැඩගැස්වී...

අනෙකුත් සියලුම ගෝලීය හා දේශීය “සිරස්තල” මධ්‍යයේ ගතවුණු 2021 වසර මූල්‍ය ප්‍රාග්ධන සැකසුම අතින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට විශිෂ්ට වර්ෂයක් විය. බැංකුව එහි මෙහෙයුම් කටයුතු අරඹා 50 වන සංවත්සරය සමරනු ලබන අවස්ථාව වන විට අත් කරගත හැකි වූ මෙම ප්‍රතිඵල, වර්ෂ ගණනාවක් මුළුල්ලේ අපගේ කාර්ය සාධනයේ ස්ථාවරත්වය හා ජයග්‍රහණ පිළිබඳ සාක්ෂිය සපයයි.

අපගේ “ඉදිරි වසර 50” සඳහා එළඹීමේදී බැංකුවේ සුදානම හා පෙළ ගැස්ම වෙන කවරදාටත් වඩා ඉහළ මට්ටමක පවතී. රට තුළ අප සතු ගනුදෙනුකාර පදනම සුවිසල්ය. බැංකුවේ 4,500 කට අධික කාර්ය මණ්ඩලය උද්ගත විය හැකි ඕනෑම අවස්ථාවකට මුහුණදීමට ඇති හැකියාවෙන් ද සුදානමින් ද යුක්ත පිරිසකි. ගෝලීය වසංගතයේ උච්චතම අවධියේදී ඔවුන්ගේ පැසසිය යුතු දායකත්වය මීට නිදසුන් සපයයි.

බැංකුව සතු මූල්‍ය, ගනුදෙනුකාර හා සේවක ප්‍රාග්ධනය ක්ෂේත්‍රය ස්ථාවරවූත් කැපී පෙනෙන සුළු වූත් ආයෝජනයන් ගෙවුණු වර්ෂයන්හි සිදු කරන ලද අතරතුර සෑම ක්ෂේත්‍රයකම අපගේ ශක්තිමත් බව සනිටුහන් කිරීම තුළින් 2021 වසර තුළ ආයෝජනයන්හි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

එහෙයින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සත්‍ය වශයෙන්ම සමරනු ලබන්නේ 50 වසරක සාර්ථකත්වය නොව ඉදිරි පනස් වසර සඳහා එහි සුදානමයි.



# පටුන

අපගේ ඒකාබද්ධ වාර්තාව ගැන - 3

## 7-178

### ඒකාබද්ධ වාර්තාව

## 7

### පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව  
පිළිබඳව කෙටියෙන් - 8

සන්ධිස්ථාන - 10

නිමැවුම් හා සේවා - 11

වැදගත් මූල්‍ය තොරතුරු - 12

සභාපතිතුමියගේ පණිවිඩය - 14

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක  
නිලධාරීගේ සමාලෝචනය - 18

## 23

### අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ  
ව්‍යාපාර ආකෘතිය - 24

මෙහෙයුම් පරිසරය - 26

අවදානම් සහ අවස්ථා - 38

උපාය මාර්ග හා සම්පත් වෙන්කිරීම - 50

ඒකාබද්ධ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය - 67

ප්‍රමාණාත්මක කරුණු - 76

## 95

### කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

මූල්‍ය ප්‍රාග්ධනය - 96

ව්‍යාපාර මාර්ග සමාලෝචනය - 114

නිෂ්පාදිත ප්‍රාග්ධනය - 120

බුද්ධිමය ප්‍රාග්ධනය - 128

මානව ප්‍රාග්ධනය - 136

සමාජීය හා සම්බන්ධතා ප්‍රාග්ධනය - 154

ස්වාභාවික ප්‍රාග්ධනය - 170

## 177

### ආයතනික යහපාලනය පිළිබඳ ප්‍රකාශය

## 178

### අවදානම් කළමනාකරණය පිළිබඳ ප්‍රකාශය

## 179-492

### සංකීර්ණය

## 179

### පාලනය

අධ්‍යක්ෂ මණ්ඩලය - 180

ආයතනික කළමනාකාරිත්වය - 184

විධායක කළමනාකාරිත්වය - 185

ප්‍රධාන කළමනාකරුවන් - 187

ආයතනික පාලනය - 188

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව - 203

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා  
පාරිශ්‍රමික කමිටු වාර්තාව - 206

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා  
කමිටු වාර්තාව - 208

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම්  
කළමනාකරණ කමිටු වාර්තාව - 210

අවදානම් සමාලෝචනය - 212

## 241

### මූල්‍ය වාර්තා

මූල්‍ය දින දර්ශනය - 242

අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව - 243

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ  
වගකීම සම්බන්ධ ප්‍රකාශය - 249

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනය  
සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය - 251

අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන  
සහතිකවීමේ වාර්තාව - 253

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ  
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ  
(මුදල් හා සැලසුම්) වගකීම පිළිබඳ ප්‍රකාශය - 254

විගණකාධිපති වාර්තාව - 256

මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගතය - 259

ආදායම් ප්‍රකාශය - 260

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය - 261

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - 262

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය - 264

මුදල් ප්‍රවාහ ප්‍රකාශය - 268

මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් - 270

## 421

### අතිරේක තොරතුරු

බැංකු පනතේ නියාමනයන්ට  
අනුකූලතාවය - 422

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ  
ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික  
පාලනය පිළිබඳ යහපරිච්ඡේද සංග්‍රහය සමඟ  
අනුකූලතාව - 442

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද  
අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන් - 447

2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි  
III උපලේඛනය ප්‍රකාර බාසල් III  
හෙළිදරව් කිරීම් - 454

දේශීය පද්ධති අනුව වැදගත් බැංකු  
තක්සේරු කිරීමේ ක්‍රියාකාරකම - 2021 - 467

මධ්‍ය නිර්නායක සමඟ අනුකූල GRI  
අන්තර්ගත දර්ශකය - 469

ස්වාධීන සහතිකවීම් වාර්තාව - 473

ආදායම් ප්‍රකාශය -  
ඇමරිකානු ඩොලර් වලින් - 476

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය  
ඇමරිකානු ඩොලර් වලින් - 477

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය -  
ඇමරිකානු ඩොලර් වලින් - 478

සංඛ්‍යාලේඛනාත්මක  
දර්ශකයන් 2012 - 2021 - 479

තැන්පතු විශ්ලේෂණය - 480

අනුරූප බැංකු - 481

විදේශ විනිමය හුවමාරු සමාගම් - 481

යුරෝපීයරෝ සාමාජිකත්වය - 482

මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත  
වචන මාලාව - 483

ආයතනික තොරතුරු - 488


2021 ලින් වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි හත්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටිනි. පවතින ආර්ථික, සමාජයීය සහ පාරිසරික සන්දර්භය තුළ බැංකුවේ උපායමාර්ගය සහ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් මෙම වාර්ෂික වාර්තාවෙන් ඉදිරිපත් කෙරේ. අද දක්වා අපගේ උපාය මාර්ගික ප්‍රගතිය බෙදා ගැනීමට සහ අපගේ වර්තමාන තත්ත්වයෙන් ඔබට අදාළව සිටීම සහතික කිරීම සඳහා අපි අපගේ ව්‍යාපාරය පරිවර්තනය කරන ආකාරය හුවමාරු කර ගැනීමට සහ අපි ක්‍රියාත්මක වන ප්‍රජාවන්ට අගය ලබා දීම සහ යහපතක් වීම සඳහා බලවේගයක් වී දිගටම කටයුතු කිරීමට එය අපට අවස්ථාව සලසා දේ.

## වාර්තාව කියවන ආකාරය

මෙම වාර්තාව මගින් බැංකුවේ උපායමාර්ගය, ප්‍රාග්ධන කළමනාකරණය, අවදානම් කළමනාකරණය සහ පාලන යාන්ත්‍රණ පිළිබඳව පුළුල් විමසුමක් ලබා දේ. එය, බැංකුවේ මෙහෙයුම්, එහි ජයග්‍රහණ, උපායමාර්ගික ප්‍රමුඛතා ක්‍රියාවට නැංවීම, එහි නිමැවුම් කළඹ පුළුල් කිරීම, ප්‍රජාව වෙත එහි දායකත්වය සහ පාරිසරික දැනුවත්භාවය ආමන්ත්‍රණය කිරීම වෙත විතැන් වෙමින් එහි ඇල්මැති පාර්ශ්වයන් වෙත කෙටි, මධ්‍ය සහ දිගු කාලයේදී බැංකුවේ වටිනාකම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ආමන්ත්‍රණය කරයි. තවද, බැංකුවේ ආයතනික පාලනය සහ අවදානම් කළමනාකරණ පරිචයන් පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් මෙන්ම සටහන් සමඟ විගණනය කළ මූල්‍ය

ප්‍රකාශන (සටහන් ද ඇතුළුව) ද අන්තර්ගත වේ. සමාලෝචිත වර්ෂය තුළ බැංකුවේ සහ සමූහයේ මූල්‍ය කාර්යසාධනය සහ 2021 දෙසැම්බර් 31 වැනි දින මූල්‍ය තත්ත්වය, අතිරේක තොරතුරු සමඟින් ඉන්පසුව නිරූපණය කරයි.

## සංවලන සලකුණු

අවශ්‍ය අවස්ථාවලදී කොටස් අතර සම්බන්ධවතාව පෙන්වීමට, මෙන්ම සංවලනය පහසු කිරීමට හා ලිඛිත අන්තර්ගතයට අඩු කිරීමට මෙම වාර්තාවේ සංවලන සලකුණු භාවිත කර ඇත. මෙම වාර්තාව තුළ භාවිතා කරන සංවලන සලකුණු ප්‍රාග්ධනය, පාර්ශ්වකරුවන්, උපායමාර්ගික ප්‍රමුඛතා සහ ප්‍රමාණාත්මකතාවය ආශ්‍රිත කරුණු නිරූපනය කරයි. මෙයට අදාළ ලැයිස්තුවක්  6 පිටුවේ දැක්වේ.

## විෂය පථය සහ සීමාව

### අපගේ වාර්තාකරණ සීමාව

GRI 102-10, 45, 46, 48, 49, 50, 51 සහ 52

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ එහි පූර්ණ පරිපාලිත වන NSB ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව අපගේ වාර්තාකරණ සීමාවට අයත්වේ. - වෙන්ව ගත් කළ "බැංකුව" ලෙසද එක්ව ගත් විට "සමූහය" ලෙසද බැංකුව නිසි පරිදි හඳුනාගෙන ඇත. 2014 වාර්ෂික වාර්තාවේ යොදාගත් රාමුවට අනුකූලව බැංකුවේ හා සමූහයේ ප්‍රධාන මූල්‍ය සාධක පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර නිශ්චිතව සඳහන් කර නොමැති නම් මූල්‍ය නොවන සාධක සාකච්ඡාවට ලක් කර තිබෙන්නේ බැංකුව සම්බන්ධයෙන් පමණි.

මෙම වාර්ෂික වාර්තාව 2021 ජනවාරි 1 වන දින සිට දෙසැම්බර් 31 දක්වා වන මාස 12 ක කාලපරිච්ඡේදය ආවරණය කරන අතර මූල්‍ය කටයුතු හා තිරසාරභාවය පිළිබඳ වාර්තාකරණය සඳහා වන වාර්ෂික වාර්තාකරණ වක්‍රයට අනුකූල වේ. එදින සිට වාර්ෂික වාර්තාව සම්පාදනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලද දිනය වන 2022 මාර්තු 24 වන දින දක්වා වාර්තාවූ යම් ප්‍රමාණාත්මක සිදුවීම් ඇත්නම් ඒවාද මෙහි ඇතුළත් කර ඇත. විෂය පථය සහ අංශ සීමාවන් අනුව පෙර වාර්තාකරණ කාලපරිච්ඡේදවලින් සැලකිය යුතු වෙනස්කම් නොමැති අතර, නැවත වර්ගීකරණය කරන ලද/නැවත ප්‍රකාශ කරන ලද සංසන්දනාත්මක තොරතුරු අදාළ අංශවල අනාවරණය කර සාකච්ඡා කෙරේ.

මූල්‍ය වාර්තාකරණයට අමතරව, මූල්‍ය නොවන කාර්යසාධනය, අවස්ථා, ඇල්මැති පාර්ශ්වයන් අදාළ අවදානම්/ප්‍රතිඵල, උපාය මාර්ගය, ව්‍යාපාර ආකෘතිය, මෙහෙයුම් සන්දර්භය, ප්‍රමාණාත්මක අවදානම්, පාර්ශ්වකාර බැඳියාවන්, කාර්යසාධනය සහ පාලනය පිළිබඳ තොරතුරු ද වාර්තාවට ඇතුළත් වේ. කෙටි, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වටිනාකමක් ඇති කිරීමට බැංකුවට ඇති හැකියාව කෙරෙහි එහි බලපෑම අනුව 76 සිට 93 දක්වා පිටුවලින් ආවරණය කර ඇති "ප්‍රමාණාත්මක කරුණු" කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ. තවද, කෙටි, මධ්‍ය (වසර දෙකේ සිට තුන දක්වා) සහ දිගු කාලීන (අවුරුදු පහක් හෝ ඊට වැඩි) සඳහා බැංකුවේ උපාය මාර්ග සහ මූල්‍ය හා මූල්‍ය නොවන ඉලක්ක වෙත බර තබමින් 2021 දී බැංකුවේ උපායමාර්ගික ප්‍රගතිය ආවරණය කරන අතර එය කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික බලපෑම විසින් ඇතිකර ඇත.

### ඒකාබද්ධ වාර්තාකරණ සීමාව

- වාර්ෂික මූල්‍ය ප්‍රකාශ
- ආයතනික පාලන වාර්තාව
- පාරිශ්‍රමික වාර්තාව
- අවදානම් සහ ප්‍රාග්ධන කළමනාකරණ වාර්තාව

### තිරසාර වාර්තාකරණ සීමාව - සියලුම ඇල්මැති පාර්ශ්වකරුවන්

මෙම වාර්තාව මගින් පහත අවශ්‍යතා සඳහා තොරතුරු සැපයීමට අපේක්ෂා කරයි

- දිගුකාලීන ආයෝජකයින් - ඇල්මැති
- පාර්ශ්වකරුවන්
- අනාගත ආයෝජකයින්
- සේවකයින්, ගනුදෙනුකරුවන්, නියාමකයින් සහ සමාජය සහ පරිසරය වැනි වෙනත් ප්‍රධාන පාර්ශ්වකරුවන්

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

### අපගේ වාර්තාකරණ රාමුව සහ නියාමනය

GRI 102-12, 54

- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරුවන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (CA Sri Lanka)
- ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලයේ (IIRC) රාමුව (www.theiirc.org)
- ගෝලීය වාර්තාකරණ ප්‍රවේශයේ (GRI) තිරසාර වාර්තාකරණ ප්‍රමිති මාර්ගෝපදේශවල ඒකාබද්ධ රාමුව (www.globalreporting.org)
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරුවන්ගේ ආයතනය විසින් නිකුත් කළ ආයතනික පාලනය පිළිබඳ මනා පරිව සංග්‍රහය
- එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ (SDGs) - එක්සත් ජාතීන්ගේ අපේක්ෂා 17 ක් සහිත “ගෝලීය අභිමතාර්ථ” පිළිබඳ මූලපිරීම්
- 1971 අංක 30 දරන ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත සහ එයට සිදුකළ සංශෝධන
- 1988 අංක 30 දරන බැංකු පනත සහ එයට සිදුකළ සංශෝධන
- ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නියෝග සහ මාර්ගෝපදේශ
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) රෙගුලාසි සහ මඟපෙන්වීම්


මෙම වාර්තාව තුළ සියළු මූල්‍ය තොරතුරු අදාළ සියලුම නීති, රෙගුලාසි සහ ප්‍රමිතිවලට අනුකූලවන අතර 241 පිටුවේ “මූල්‍ය වාර්තා” ආරම්භය යටතේ ඉදිරිපත් කරන වාර්තා සහ ප්‍රකාශ කිහිපයකින් පරීක්ෂා කළ හැකිය.

#### ඒකාබද්ධ වින්තනය

වඩා යහපත් උපාය මාර්ග කළමනාකරණය සහ වාර්තාකරණ පරිචයන් හරහා කෙටි, මධ්‍යම සහ දිගු කාලීනව සියලු පාර්ශ්වකරුවන් සඳහා තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා අපගේ ගවේෂණය තුළ අභ්‍යන්තර සහ බාහිර ධාවක, අන්තර් යාපීම් සහ විභව සමතුලිතතා තුළ අපි සැරිසරන්නෙමු. අපගේ ව්‍යාපාරයට බලපාන නැගී එන ප්‍රවණතා, අප භාවිතා කරන ප්‍රාග්ධනය අතර සම්බන්ධතා හෝ අපගේ උපායමාර්ගය තේරීමේදී ආවේනික බලපෑම සහ විභව සමතුලිතතා හෝ අපගේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට සහ අපගේ වටිනාකම නිර්මාණය කර ගැනීමට බලපාන ගැටළු සම්බන්ධ කරන **ඒකාබද්ධ වින්තනය** මගින් අපගේ ප්‍රවේශය පදනම් වේ. අපි නිර්මාණය කරන, ආරක්ෂා කරන සහ බාදනය වන වටිනාකම පිළිබිඹු කරමින් විනිවිදභාවයෙන් වාර්තා කිරීමට අපි උත්සාහ කරමු. මෙම උපාංග මැදිහත්වන ආකාරය අවබෝධකර ගැනීම තුළින් කෙටි, මධ්‍යම සහ දිගු කාලීනව සියලු පාර්ශ්වකරුවන් සඳහා තිරසාර වටිනාකම ලබාදීමට අපට වඩාත් හැකියාව ඇත. සාරාංශයක් ලෙස, **ඒකාබද්ධ වින්තනය** අපගේ පදනම වන අතර එය අපගේ ප්‍රාග්ධන කළමනාකරණය උපායමාර්ගික තෝරා ගැනීමට පරිවර්තනය කරන අතර, එය පසුව කෙටි, මධ්‍යම සහ දිගු කාලීනව බැංකුවේ සියලු පාර්ශ්වකරුවන් සඳහා තිරසාර වටිනාකම නිර්මාණය සඳහා ඉඩදෙන අතර, ඒ මගින් සමස්ත ක්‍රියාවලි අන්තර් රඳාපැවැත්ම මත සහ නෙවෙනස්ව තබාගනී.

### ඒකාබද්ධ වින්තනය අපගේ වටිනාකම් නිර්මාණය ඉදිරියට ගෙන යයි

#### අපි අපගේ මෙහෙයුම් සන්දර්භය තක්සේරු කරමු

මෙහෙයුම් පරිසරය  පිටුව 26


අපගේ මෙහෙයුම් පරිසරයේ ඇතිවූ කොවිඩ්-19 වසංගතය, දේශපාලනික සිදුවීම්, සමාජ ආර්ථික අභියෝග වැනි ගෝලීය ප්‍රවණතා සහ ගැටළු සහ මතුවන සහ පවත්නා විශාල ප්‍රවණතා අපගේ වටිනාකම නිර්මාණ ක්‍රියාවලිය දැනුවත් කරන පරිසරය තීරණය කරයි.

#### ඇල්මැති පාර්ශ්වකාර

 පිටුව 67

ඇල්මැති පාර්ශ්වකරුවන් සමඟ අපගේ සම්බන්ධතාවල තත්ත්වය අපගේ අරමුණ ඉටු කිරීමේ හැකියාව කෙරෙහි බලපායි. එමනිසා, අපි දැනුවත් තක්සේරුවක් කිරීම සඳහා විවිධ යාන්ත්‍රණ තුළින් අපගේ සම්බන්ධතාවල තත්ත්වය මැනීම අපි සිදුකරමු.

#### අවදානම් සහ අවස්ථා

 පිටුව 38

අපගේ ව්‍යාපාර ආකෘතිය මෙහෙයුම් පරිසරය, පාර්ශ්වකාර සම්බන්ධතා සහ සම්පත් රඳා පැවැත්ම ඇතුළුව වටිනාකම නිර්මාණය කිරීමේ අපගේ හැකියාවට කෙරෙහි බලපාන විවිධ සාධක අපි විශ්ලේෂණය කරමු. විශ්වයේ සිට, වසර පුරා යාවත්කාලීන අපගේ ඉහළම අවදානම් සහ අවස්ථා අපි ව්‍යුත්පන්න කරමු.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ (UN SDGs) කලා අපගේ බැඳීම තුළින් වඩා පුළුල් සමාජීය සහ පාරිසරක වටිනාකමක් ලබාදීමට අපි අරමුණු කරමු.



මෙම ක්ෂේත්‍ර අපි භාවිතා කරන සහ අපට බලපාන සය වැදෑරුම් ප්‍රාග්ධනය මගින් පාදක වේ



අපි අපගේ ප්‍රමාණාත්මක කරුණු සලකා බලමු **GRI 102-46**

කෙටි, මධ්‍යම සහ දිගු කාලීනව වටිනාකම නිර්මාණය කර රැකගැනීමට සහ හෝ වටිනාකම බාදනය මෙහෙයවීමට අපගේ හැකියාවට සැලකියයුතු ලෙස බලපෑ හැකි කරුණු හඳුනා ගැනීමට අපි ඒකාබද්ධ ප්‍රවේශයක් අරගනිමු. අවදානම් කළමනාකරණය කිරීමට සහ ඒ තුළින් ඇතිකරන අවස්ථාවන් උපරිම කිරීමට මෙම කරුණු අපගේ උපාය මාර්ගයට දැනුම් දේ.

අපගේ සය වැදෑරුම් ප්‍රාග්ධනය තුළ ප්‍රමාණාත්මක කරුණුවලට අප ප්‍රතිචාර දක්වන ආකාරය

උපායමාර්ගය සහ සම්පත් වෙන්කිරීම **පිටුව 50**

අපි අපගේ ව්‍යාපාර ආකෘතියට උපාය මාර්ග ඒකාබද්ධ කරමු

**පිටුව 24**

අපගේ ව්‍යාපාර ආකෘතිය

අපගේ ව්‍යාපාර ආකෘතිය අපගේ සියලුම පාර්ශ්වකරුවන් සඳහා විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදීමට, ධනාත්මක ප්‍රතිඵල වැඩි කිරීමට සහ සෘණාත්මක ප්‍රතිඵල අවම කිරීමට අපගේ සම්පත් හා සම්බන්ධතා වගකීමෙන් කළමනාකරණය කිරීමට අපට හැකියාව ඇති කරයි.

**පිටුව 52**

අපගේ තිරසාර උපායමාර්ගය

අපගේ උපායමාර්ගය තුළ තවදුරටත් ඇතුළත් අපගේ නිශ්චිත දැක්ම සමඟ, අවසාන ප්‍රතිඵල සමඟ අපි උපායමාර්ග තෝරාගැනීම් සිදු කරමු. කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව අපගේ පාර්ශ්වකරුවන් සඳහා තිරසාර වටිනාකම නිර්මාණය කිරීමට ඒකාබද්ධ තීරණ ගැනීමේ ප්‍රවේශයක් ඇති කරන උපායමාර්ගික පරමාර්ථ හතරක් අපි හඳුනා ගෙන ඇත.

අනාගත දැක්ම

අනාගත දැක්ම තොරතුරු ප්‍රශ්නයට පිළිතුරු සපයයි: කුමන අභියෝග, අවස්ථා, සහ අවිනිශ්චිතතා අපගේ උපායමාර්ගය හඹායාමේදී අපට මුහුණපෑමට සිදුවිය හැකිද සහ අපගේ ව්‍යාපාර ආකෘතිය සහ අනාගත කාර්යසාධනය සඳහා අනාගත ගමනාර්ථ මොනවාද?

ආර්ථිකය කෙරෙහි කොවිඩ් 19 සහ එහි බලපෑම හේතුවෙන් අවිනිශ්චිත මෙහෙයුම් පරිසරය තුළ, අදාළ පරිදි අපි අනාගත අවිනිශ්චිතතා සහ අපගේ ප්‍රතිචාර ඉස්මතු කර ඇත.

අනාගත දැක්ම තොරතුරු විශේෂයෙන් පහත සඳහන් කොටස්වල මෙම වාර්තාවෙන් සොයා ගත හැකිය

- මෙහෙයුම් පරිසරය **පිටු 26 සිට 37 දක්වා පිටු**
- අවදානම් සහ අවස්ථා **පිටු 38 සිට 49 දක්වා පිටු**
- උපායමාර්ගය සහ සම්පත් වෙන් කිරීම **පිටු 50 සිට 66 දක්වා පිටු**
- සයවැදෑරුම් ප්‍රාග්ධනය **පිටු 96 සිට 176 දක්වා පිටු**

බාහිර සහතිකය

මෙම වාර්තාව සකස් කිරීමේදී බැංකුව සියළු නියාමන හා ව්‍යවස්ථාපිත අවශ්‍යතා සමග අනුකූලවී තිබේ. බැංකුවේ මූල්‍ය ප්‍රකාශ විගණකාධිපතිවරයා විසින් විගණනය කරන ලද අතර තිරසාරභාවය පිළිබඳ වාර්තාකරණයට අදාළ නිරවද්‍යභාවය පිළිබඳ සහතිකය KPMG Sri Lanka ආයතනය වෙතින් ලැබී තිබේ.

ඉදිරිය පිළිබඳ ප්‍රකාශ

මෙම වාර්තාව තුළ බැංකුවේ අනාගත කාර්යසාධනය සහ දර්ශනයන් සම්බන්ධයෙන් අනාගතය දකින ප්‍රකාශ ඇතුළත්ය. මෙම ප්‍රකාශයන් අපගේ විනිශ්චයන් සහ අනාගත අපේක්ෂාවන් නියෝජනය කරන අතර, මතුවන අවදානම්, අවිනිශ්චිතතාවන්, සහ වෙනත් වැදගත් සාධක කිහිපයක් අපගේ අපේක්ෂාවන්ගේ ප්‍රතිඵලය ප්‍රමාණාත්මකව වෙනස් කළ හැකිය. මෙයට අපගේ ව්‍යාපාරය සහ මූල්‍ය කාර්යසාධනයට අහිතකරව බලපාන සාධක ඇතුළත් කළ හැකිය.

එකිනෙකට බලපාන PDF

මෙම ඒකාබද්ධ වාර්තාව ශ්‍රී ලංකා ආයතනික වාර්තාකරණ හදුර්ගනය තුළ එවැනි වර්ගයේ පළමුවැන්න වේ. හරස් යොමු කිරීම සඳහා වැඩිකළ අන්තර්ගතය සංවලනය සහ හයිපර්ලින්ක් භාවිතා කළ අතර, වාර්තාව තුළ පාඨකයාට විවිධ සංවලන සඳහා ඉඩ ලබා දේ. අවසාන වශයෙන්, එහි පාර්ශ්වකාර පහසුව සහ පළපුරුද්ද ප්‍රමුඛ කිරීම සඳහා විසඳුම් නිර්මාණය කිරීම බැංකුවේ පුළුල් උත්සාහයේ කොටසකි.

විමසීම **GRI 102-53**

මෙම වාර්තාව සම්බන්ධයෙන් ඔබේ අදහස් හා යෝජනා අප අගය කරන අතර ඒවා පහත දැක්වෙන ලිපිනයට යොමු කළ හැකිය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා සැලසුම් අංශය)  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව, අංක. 255, ගාලු පාර,  
කොළඹ 03.  
sdgm.op@nsb.lk

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සමාජ සහ ප්‍රවේශය

අපගේ තිරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය







































පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාක්ෂිපත සහ විශ්ලේෂණය  
 අපගේ තිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

සංවලන සලකුණ පිළිබඳ දර්ශකය

ප්‍රාග්ධනය							
							
මූල්‍ය	මානව	බුද්ධිමය	නිෂ්පාදිත	සමාජ සහ සම්බන්ධතා	ස්වභාවික		
පාර්ශ්වකරුවන්							
							
කොටස්හිමියා/ ආයෝජකයා	ගනුදෙනුකරුවන්	සේවක	නියාමන සහ රජයේ ආයතන	ව්‍යාපාර හවුල්කරුවන්	සමාජීය සහ පාරිසරික		
කෙටිකාලීන සිට මධ්‍යකාලීන දක්වා උපායමාර්ග							
							
ගනුදෙනුකාර අත්දැකීම වැඩි කිරීම	සේවක සහභාගිත්වය වැඩි කිරීම	ඓතිහාසික වර්ධනය ප්‍රවර්ධනය	අවදානම් සංස්කෘතිය නැවත බලගැන්වීම	ආදර්ශය මගින් නායකත්වය	ඕනෑම දිනකදී වේගවත් කිරීම		
දිගුකාලීන උපායමාර්ග							
							
ගනුදෙනුකාර කේන්ද්‍රීය	පාලනය තුළ විශිෂ්ටත්වය	ශක්තිය සහ නිරසාරභාවය	පරිවර්තනීය නායකයා				
ප්‍රමාණාත්මක කරුණු							
							
ආර්ථික බිඳවැටීම	මූල්‍ය තිරසාරභාවය	වෙළෙඳපොළ වෙනස්වීම කළමනාකරණය	ගනුදෙනුකාර සේවය සහ පළපුරුද්ද	ව්‍යාපාර/මෙහෙයුම් ඔරොත්තුදීම	නව සාමාන්‍යයට අනුවර්තනය වීම	ඕනෑම දිනකදී පරිනාමනය	නව්‍යකරණය සහ කඩිසරකම
							
නිපුණතා සහ හැකියාවන්	සේවක වටිනාකම් කොටස	සෞඛ්‍ය සහ ආරක්ෂාව	සයිබර් තර්ජනය සහ තොරතුරු ආරක්ෂාව	නෛතික හා නියාමන අනුකූලතාව	මූල්‍ය අපරාධය	පාරිසරිකමය ඔරොත්තු දීම	
වෙනත්							
							
පිටු යොමු කිරීම							



# ඒකාබද්ධ වාර්තාව

# 7

## → පූර්විකාව

- ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිබඳව කෙටියෙන් - 8
- සන්ධිස්ථාන - 10
- නිමැවුම් හා සේවා - 11
- වැදගත් මූල්‍ය තොරතුරු - 12
- සභාපතිතුමියගේ පණිවිඩය - 14
- සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය - 18

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්මාණමය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව

# ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිබඳව කෙටියෙන්

GRI 102-7

1972 දී පාර්ලිමේන්තු පනතක් මගින් එවකට මෙරට පැවති සාම්ප්‍රදායික ඉතිරිකිරීමේ ආයතන හතරක් ඒකාබද්ධ කිරීම ඔස්සේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කෙරිණ. 1832 දී ස්ථාපිත කරන ලද එහි පූර්වගාමී ආයතනය වන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව වෙතින් ලද සියවසකට වඩා පැරණි ඉතිරිකිරීමේ උරුමයක් ආරම්භයේ සිටම ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුවේ. පන්තිය, වර්ගය සහ ස්ත්‍රී පුරුෂභාවය නොසලකා සියළු ශ්‍රී ලාංකිකයන් අතර ඉතිරිකිරීමේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත යටතේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස නම් කෙරිණ. අප සතු මිලියන 21.8 ක්වූ ගිණුම් සමුදායන් පවතින අතර එය රටේ වඩාත්ම පරිපූර්ණ බැංකුව ලෙස සනාථ කරයි.




**අපගේ දැක්ම - ඉතිරිකිරීම්**  
සහ ආයෝජන සඳහා වඩාත් ස්ථාවර හා තේරීම බවට පත්වීම.



**අපගේ මෙහෙවර - ගනුදෙනුකරුවන්ගේ**  
ඉතුරුම් හා ආයෝජන අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීමට අවශ්‍ය පරිපූර්ණ මූල්‍ය විසඳුම් සැපයීම හා බැංකුව පිළිබඳ උනන්දු වන සියළුම පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන් මුදුන් පැමිණවීම.



**අපගේ වටිනාකම් - අපගේ ඒදිනෙදා**  
ව්‍යාපාරයට ඉක්මන්ව සහ නව්‍යතාවයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීම සඳහා අනන්‍යතා ගෞරවයෙන් යුතුව ක්‍රියා කිරීම



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

ව්‍යාපාර මාර්ග

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අප වෙනස් වන්නේ කෙසේද













- අරමුණු සහිත ව්‍යාපාරයකට සහාය දක්වන ප්‍රගතිශීලී ආයතනයක සංස්කෘතිය ඉතුරුම් සහ ආයෝජන සඳහා වන ඉහළ විශ්වසනීය සහ හොඳම තේරීම.
- රාජ්‍ය සුරැකුම්වල අනිවාර්ය 60% ක ව්‍යවස්ථාපිත ආයෝජන වගකීම රටේ ප්‍රමුඛතම ඉතිරිකිරීමේ බැංකුව
- මනා අවදානම් කළමනාකරණයකින් යුතු වරණාත්මක ආයතනිකය කර්මාන්තයේ සාමාන්‍ය අගයට අඩු අක්‍රීය ණය අනුපාතය

- තැන්පතු සහ පොලිය සඳහා 100% ක රාජ්‍ය සුරැකුම රටේ සුරක්ෂිතම බැංකුව



- මිලියන 21.8 ක් වූ ගිණුම් ගිමියන් සඳහා සේවය ජනතාවගේ තේරීම

- බදු, ගාස්තු සහ ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට දායකත්වය ජාතික ආර්ථිකය සඳහා ස්ථිරසාර සහාය
- රජයේ දිගුකාලීන සංවර්ධන සහ සමාජ ආර්ථික ව්‍යාපෘති සඳහා අරමුදල් කරණය ජාතිය ගොඩනැංවීම
- සමාජයට ධනාත්මක බලපෑමක් ඇතිවන සේ වූ ව්‍යාපාර කරණය සදාචාරාත්මක සහ අභිප්‍රේරිත බැංකුකරණය
- ප්‍රවීණත්වය මුසු වූ යහපාලන කළමනාකාරිත්වය ස්ථාවර ආයතනික ව්‍යුහය



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූලාශ්‍ර

පාලනය

සහ සාකච්ඡා කළමනාකරණ විශ්ලේෂණය

විවිධ වර්ගයේ අපරිමිත නිවැරදි කිරීම්

පුරවිකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

**1972**

එවකට පැවති සාම්ප්‍රදායික ඉතිරිකිරීමේ ආයතන සතරක් ඒකාබද්ධ කිරීම මස්සේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් මගින් පහසුකම් සැලසිණි.

**1979**

දිනුම් ඇදීමක් සහිත ඉතුරුම් සහතිකපත් හඳුන්වාදීම

**1981**

ග්‍රාමීය ජන කොටස් වෙත වඩාත් සමීපවීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ජංගම බැංකු සේවය හඳුන්වාදෙනු ලබයි.

**1994**

පළමු ATM යන්ත්‍රය ස්ථාපිත කිරීම

**2000**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පරිපාලිත සමාගම වන NSB ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම ස්ථාපිත කරන ලදී.

**1999**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 100 වැනි ශාඛාව නිව්ටන්වේදී විවෘත කෙරිණි. ඉතුරුම්තුරු ගිණුම හඳුන්වාදීම

**1998**

හපන් හා පුංචි හපන් ළමා ඉතිරිකිරීමේ ගිණුම් හඳුන්වාදෙන ලදී.

**1995**

ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සංශෝධනය කෙරිණි.

**2002**

ස්ත්‍රී ගිණුම හඳුන්වාදීම

**2003**

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ත්‍රිත්ව A ෆිච් ණය ශ්‍රේණිගත කිරීම හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත්වීම

**2004**

ජාත්‍යන්තර බැංකු කටයුතු ආරම්භ කෙරිණි.

**2008**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම - 24x7

**2014**

උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලබාදෙන බුද්ධි පුද්ගලික ණය ක්‍රමය හඳුන්වාදීම

**2013**

ශ්‍රී ලාංකික බැංකුවක් විසින් නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 750 ක විශාලතම බැඳුම්කර නිකුතුව

**2012**

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය 40 වන සංවත්සරය සමරයි.

**2011**

බැංකුවේ 200 වැනි ශාඛාව මැදවව්වියේදී විවෘත කෙරිණි.

**2016**

සිය 250 වන ශාඛාව කෝපායිහිදී ආරම්භ කෙරිණි.

ග්ලෝබල් ෆයිනෑන්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව ලෙස නම් කරනු ලැබීම

වෙළඳ මූල්‍ය කටයුතු ආරම්භ කිරීම

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් රු. බිලියන 06ක වටිනාකමකින් යුත් සිය ප්‍රථම ණයකරය නිකුත් කරන ලදී.

**2018**

ඇමරිකානු ඩොලර් මිලියන 750 ක බැඳුම්කරය සාර්ථකව ගෙවා අවසන් කිරීම.

ප්‍රථම විදේශ මුදල් කාලීන ණය පහසුකම ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරිණි.

**2017**

රුපියල් ට්‍රිලියනක වත්කම් පදනමක් හිමිකරගත් මෙරට ප්‍රථම විශේෂිත බැංකුව බවට පත්වීම

**2019**

ගෙවීම් කාඩ්පත් ක්ෂේත්‍රය - දත්ත ආරක්ෂණ ප්‍රමිතිය හිමි කරගත් ප්‍රථම ශ්‍රී ලාංකික රාජ්‍ය බැංකුව බවට පත්වීම.

ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් බවට පත් විය.

තැන්පතු පදනම රුපියල් ට්‍රිලියනය ඉක්මවීම

ඇමරිකානු ඩොලර් මිලියන 250 ක බැඳුම්කරය සාර්ථකව ගෙවා අවසන් කිරීම

**2020**

දෙමුහුන් ණය උපකරණ සාර්ථක ලෙස නිකුත් කිරීම (සදාකාලික ණයකර)

**2021**

NSB Pay ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදීම

### ඉතුරුම් නැන්පතු

- සාමාන්‍ය ඉතුරුම්
- ළමා ඉතුරුම් - කිරිකැටි හපන්, පුංචි හපන්, හපන් ළමා ඉතුරුම් ගිණුම
- යොවන ඉතුරුම් - නියෝ ඉතුරුම් ගිණුම
- තරුණ ඉතුරුම් - I'M ඉතුරුම් ගිණුම
- කාන්තා ඉතුරුම් - ස්ත්‍රී ඉතුරුම් ගිණුම
- විශේෂ ඉතුරුම් - හැපි ඉතුරුම් ගිණුම, ස්මයිල් ඉතුරුම් ගිණුම

### ඉතුරුම්/විග්‍රාම සැලසුම්

- එන්එස්බී පෙන්නන්+
- පස් අවුරුදු ඉතුරුම්
- රියැලිටි ඉතුරුම් සැලසුම
- ප්‍රාථනා
- ප්‍රාථනා+
- සවිබල ඉතුරුම්

### කාලීන නැන්පතු

- සාමාන්‍ය තැන්පතු - ස්ථාවර තැන්පතු (FDs)
- ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු - ගෞරව ස්ථාවර තැන්පතු ගිණුම, විශේෂ ජ්‍යෙෂ්ඨ
- පුරවැසි ස්ථාවර තැන්පතු

### විදේශ මුදල් නිෂ්පාදන

- පුද්ගලික විදේශ මුදල් ගිණුම (PFCA)
- ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම (BFCA)
- අභ්‍යන්තර ආයෝජන ගිණුම (IIA)
- විදේශ මුදල් කාලීන නැන්පතු
- විශේෂ තැන්පතු ගිණුම (SDA)
- මුදල් මාරු කිරීමේ ව්‍යාපාර

### සිල්ලර ණය දීමේ ව්‍යාපාර

- නිවාස/දේපළ ණය - ගේ දොර, අලංකාර, රාජ්‍ය සේවකයන් සඳහා නිවාස ණය

### පුද්ගලික ණය

- NSB පුද්ගලික ණය
- බුද්ධි ණය
- විශේෂ විග්‍රාමික ණය
- වාරිකා ණය
- ඉකෝ ණය
- වාහන ණය
- NSB විංච්ස්
- තැන්පතු එරෙහිව ණය - ක්ෂණික ණය

### කාඩ්පත් සේවා

- Shopping + ATM කාඩ්පත
- NSB ඊසී කාඩ්පත

### ආයතනික ණයදීම

### වෙනත් සේවා

- ප්‍රේෂණ NSB U Trust
- විකුණුම් ලක්ෂ්‍ය (POS) උපාංගය පදනම් කරගත් ඉතුරුම් බලමුදු ගැන්වීම - NSB Reach
- වෙළඳ මුද්‍රා
- ඇපකර
- ස්ථාවර නියෝග
- සාප්පු හර පහසුකම්
- ආරක්ෂිත තැන්පතු සේවු
- නාමයෝජනා
- උපයෝගීතා බිල්පත් ගෙවීම
- කෙටි පණිවිඩ බැංකුකරණය (SMS Banking)



### බිජ්ටල්/ඉලෙක්ට්‍රොනික් බැංකුකරණය

- අන්තර්ජාල බැංකුකරණය
- ක්ෂණික ප්‍රතිචාර කේත බැංකුකරණය

### පාසල්වල එකතු කිරීමේ මධ්‍යස්ථාන

### පාරිභෝගික සම්බන්ධතා මධ්‍යස්ථානය - NSB ඇමතුම් මධ්‍යස්ථානය

### භාණ්ඩාගාර

- භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ප්‍රතිමිලදී ගැණුම් සහ ප්‍රතිවිකුණුම්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ප්‍රවර්ථන (SPOT) සහ ඉදිරි හුවමාරු ගිවිසුම්



නිෂ්පාදන සහ සේවා පිළිබඳ වැඩි විස්තර සඳහා පරීක්ෂා කරන්න

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
සහ කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්මාණමය නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
→ පානික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

# වැදගත් මූල්‍ය තොරතුරු

GRI 102-7

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

දෙසැම්බර් 31 දිනට	බැංකුව			සමූහය		
	2021	2020	වෙනස %	2021	2020	වෙනස %
වර්ෂයේ ප්‍රතිඵලය (රු.බිලියන)						
දළ ආදායම	<b>134.94</b>	127.55	5.80	<b>136.06</b>	130.04	4.63
මූල්‍ය එකතුකල අගයමත බදු සහ බදු වලට පෙර ලාභය	<b>34.54</b>	19.43	77.77	<b>34.66</b>	20.80	66.64
බදුකරණයට පෙර ලාභය (PBT)	<b>28.38</b>	15.64	81.41	<b>28.42</b>	16.79	69.29
ආදායම් බදු වියදම්	<b>6.26</b>	5.54	13.10	<b>6.29</b>	5.97	5.43
බදුකරණයට පසු ලාභය	<b>22.12</b>	10.11	118.83	<b>22.13</b>	10.82	104.52
වසර අවසානය වන විට මූල්‍ය තත්වය (රු.බිලියන)						
කොටස්කරුවන්ගේ අරමුදල් (මුළු හිමිකම්)	<b>76.01</b>	54.41	39.69	<b>81.45</b>	59.97	35.83
අනෙකුත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු/ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	<b>1,428.47</b>	1,237.12	15.47	<b>1,426.72</b>	1,237.67	15.28
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය සහ වෙනත් උපකරණ	<b>935.35</b>	754.23	24.01	<b>940.54</b>	758.59	23.98
ණය සහ ලැබිය යුතු දෑ	<b>538.94</b>	516.80	4.29	<b>538.60</b>	517.83	4.01
මුළු වත්කම්	<b>1,579.10</b>	1,363.81	15.79	<b>1,605.81</b>	1,383.22	16.09
සාමාන්‍ය කොටස් මත තොරතුරු (රු.)						
ඉපයුම් (මූලික)	<b>23.53</b>	10.75	118.83	<b>23.54</b>	11.51	104.52
ඉපයුම් (diluted)	<b>23.53</b>	10.75	118.83	<b>23.54</b>	11.51	104.52
ශුද්ධ වත්කම් වටිනාකම	<b>80.86</b>	57.89	39.69	<b>86.65</b>	63.79	35.83
අනුපාතික	2021	2020	වෙනස (bps)	2021	2020	වෙනස (bps)
ශුද්ධ පොලී ආන්තිකය (NIM) (%)	<b>3.71</b>	2.77	95	<b>3.73</b>	2.83	90
සාමාන්‍ය කොටස්කරුවන්ගේ අරමුදල් මත ප්‍රතිලාභ (ROE) (%)	<b>33.92</b>	20.15	1,377	<b>31.30</b>	19.79	1,151
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ (ROA) (%)	<b>1.93</b>	1.24	69	<b>1.90</b>	1.31	59
ඉපයුම් වල වර්ෂ අනුපාත වර්ධනය (%)	<b>118.83</b>	58.40	6,043	<b>104.52</b>	24.20	8,032
ව්‍යවස්ථාපිත ද්‍රවශීල අනුපාතික (%)						
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් - අවම අවශ්‍යතාවය 20%	<b>59.63</b>	69.10	(947)	<b>N/A</b>	N/A	-
රුපියල් - අවම අවශ්‍යතාවය (2021 - 100%, 2020 - 90%)	<b>240.84</b>	311.02	(7,018)	<b>N/A</b>	N/A	-
සියළු මුදල් ඒකක අවම අවශ්‍යතාවය (2021 - 100%, 2020 - 90%)	<b>240.43</b>	307.22	(6,679)	<b>N/A</b>	N/A	-
ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතිකය - අවම අවශ්‍යතාවය (2021 - 100% 2020 - 90%)	<b>160.78</b>	168.54	(776)	<b>N/A</b>	N/A	-
ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන අවශ්‍යතා - බාසල් III						
ස්ථර - 1 - අවම අවශ්‍යතාවය (8%)	<b>18.60</b>	13.65	495	<b>19.94</b>	15.57	437
සමස්ත ප්‍රාග්ධනය - අවම අවශ්‍යතාවය (12%)	<b>20.83</b>	16.45	438	<b>21.98</b>	18.30	368
තෝලන අනුපාතිකය - අවම අවශ්‍යතාවය (3%)	<b>8.93</b>	6.64	229	<b>9.02</b>	7.21	181

## මූල්‍ය ඉලක්ක සහ ජයග්‍රහණ - බැංකුව

ඉලක්ක	අත්කරගත්				
	2021	2020	2019	2018	2017
ශුද්ධ පොලී ආන්තිකය (NIM) (%)	3.27	<b>3.71</b>	2.77	2.63	2.61
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ (ROA) (%)	1.50	<b>1.93</b>	1.24	0.95	1.47
සාමාන්‍ය කොටස්කරුවන්ගේ අරමුදල් මත ප්‍රතිලාභ (ROE) (%)	27.32	<b>33.92</b>	20.15	14.25	27.24
ආදායමේ වර්ධනය (%)	1.89	<b>5.80</b>	4.61	8.96	23.57
වර්ෂය සඳහා ලාභයේ වර්ධනය (බදු පසු ලාභය) (PAT) (%)	53.29	<b>118.83</b>	58.40	41.80	(53.68)
සමස්ත වත්කම් වල වර්ධනය (%)	13.71	<b>15.79</b>	17.78	11.68	10.89
ප්‍රාග්ධන අවශ්‍යතා - බාසල් III					
ස්ථර - 1 - අවම අවශ්‍යතාවය (8%)	8% වැඩි	<b>18.60</b>	13.65	13.49	13.08
මුළු වත්කම් - අවම අවශ්‍යතාවය (12%)	12% වැඩි	<b>20.83</b>	16.45	15.82	15.90

අපගේ ආර්ථික පාරිසරික හා සාමාජික අවධානය

ආර්ථික

තැන්පතරුවන්ට ගෙවූ පොලිය  
**රු. බිලියන 76.8**  
(2020 රු. බිලියන 87.6)

කොටස්කරුවන්ට ගෙවූ ලාභාංශ  
**රු. මිලියන 3,500**  
(2020 රු. මිලියන 1,000)

රජයේ සුරැකුම්පත්වල කරන ලද ආයෝජන කළඹ  
**රු. බිලියන 834.1**  
(2020 රු. බිලියන 740.8)

ගෙවූ සෘජු හා වක්‍ර බදු  
**රු. බිලියන 12.4**  
(2020 රු. බිලියන 9.3)

පිරිනමනු ලැබූ ණය  
**රු. බිලියන 251.7**  
(2020 රු. බිලියන 202.1)



පාරිසරික


**රු.මි. 3.8** ක බෙදාහරින ලද ඉකෝ පාරිසරික ණය 09  
(2020 රු. මිලියන 5.41)  
බෙදාහරින ලද ඉකෝ ණය 8

**කිලෝවොට් 277,228**  
2021 ජනනය කළ සූර්ය බලය  
(2020 කිලෝවොට් 119,696)

පරිභෝජනය කළ ශක්ති  
**33,539 GJ**  
(2020 -31,823 GJ)

ප්‍රතිවක්‍රීයකරණය කළ භාවිතා කළ කොල  
**කිලෝ ග්‍රෑම් 3,070**  
(2020 කිලෝ ග්‍රෑම් 1,159)

පරිභෝජනය කළ ජලය  
**සැණමීටර් 88,986**  
(2020 සැණමීටර් 105,515)



සාමාජිකය

අපගේ සේවකයින් **4,616** දෙනෙකුට ගෙවූ  
**රු. බිලියන 13**  
(2020 සේවකයින් 4,641 දෙනෙකුට රු. බිලියන 10)

කුසලතා සංවර්ධනය සඳහා ආයෝජනය කළ  
**රු. මිලියන 11**  
(2020 - රු. මිලියන 8.8)

අපගේ සේවකයින්ගෙන් **55% කාන්තාවන්** වේ  
(2020 - 54%)

**98.6%** රඳවා ගැනීමේ අනුපාතය  
(2020 - 98.8%)

අපගේ සැපයුම්කරුවන් **351** දෙනෙකුට ප්‍රසම්පාදනය සඳහා  
**රු. මිලියන 1,306.1** ක් ගෙවන ලදී  
(2020 - සැපයුම්කරුවන් 351 දෙනාට රු. මිලියන 2,159.1)

**ශාඛා 261**  
(2020 - 259)

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර  
ATM/CRM  
292 + 92 = **384**  
(2020 - 289 + 72 = 361)

තැපැල් හා උප තැපැල් කාර්යාල  
**4,064**  
(2020 - 4063)

නව රැකියා අවස්ථා  
**36** ක් ලබාදීම  
(2020 - 09)



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

# සහායකිකුමියගේ පණිවිඩය

GRI 102-14

අතිරේක තොරතුරු

මූලා චාරිත්‍ර

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

ශක්තිමත් නැගී සිටීමට අප සතු හැකියාව අපගේ සන්නාම ප්‍රතිරූපය හා ඉන් ජනිතවූ සන්නාම බැඳියාව මත රැඳී පවතී. 1972 වර්ෂයේ ස්ථාපිත වූ තැන් පටන් ශ්‍රී ලාංකික ජනතාව හමුවේ විවිධ වූ ප්‍රතිලාභ සහිත සවිමත් ඉතුරුම් සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම උදෙසා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දැක්ම මෙහෙවර හා වටිනාකම් අපි ගරු කොට සැලකුවෙමු.





අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ ව්‍යවස්ථාපිත කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ඡායාරූප ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්ථාවරභාවය හා ශක්තිය මොනවට විදහා දැක්වූ අභියෝගාත්මක වසරක් වූ ගෙවුණු වර්ෂය පිළිබඳ මෙම සටහන තබනුයේ හදපිරි සතුටින්, අභිමානයෙනි. ශ්‍රී ලංකාවේ ඉතුරුම් දැවැන්තයා මෙන්ම විශාලතම බලපත්‍රලාභී විශේෂිත බැංකුව ලෙස අපගේ පරමාර්ථ වෙත කවරදාටත් වඩා අදාළ වූත් වැදගත් වූත් වර්ෂයකි, සමාලෝචනයට බඳුන් වූ ගෙවීම් වසර, අප ගනුදෙනුකරුවන් හා පාර්ශ්වකරුවන් වෙත ඇති අපගේ වගකීම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇතුළු අප විසින් වසංගතය හමුවේ බලපෑමට ලක්වූවන්ගේ ව්‍යාපාර හා පෞද්ගලික මූල්‍ය ස්ථාවරත්වය බිඳ නොවැටෙනු වස් සහාය දෙන ලදී. මෙම වගකීම අපගේ සියලු තීරණ සඳහා දිශානතියක් සපයන ලද අතර, අප විසින් සවිමත් ව්‍යාපාරික ගමන් ගමක්, ශක්තිමත් ව්‍යාපාරික පදනමක් හා නොසැලෙන සන්නාම කීර්තිනාමයක් පවත්වා ගැනුමටද, ඒ ඔස්සේ අප ගනුදෙනුකරුවන්ටත්, පාර්ශ්වකරුවන්ටත්, ශ්‍රී ලාංකික ආර්ථිකයටත් පොදුවේ මුළු මහත් සමාජයටත් තිරසාර වටිනාකමක් උත්පාදනයටත් එමගින් හැකියාව ලැබේ.

### 2021 වර්ෂයේ පැනනැගුණු අභියෝග

ගෝලීය වසංගත තත්වය මෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස ජනිත ආර්ථික බලපෑම හේතුවෙන් නිරතුරුව විපර්යාසයන්ට භාජනය වූ ගෝලීය ආර්ථික සන්දර්භය බෙහෙවින් අභියෝගාත්මක විය. විවිධ රටවල භාවිතා කළ අඛණ්ඩ ප්‍රතිපත්තිය සහාය ලබාදීම මෙන්ම වසංගත තත්වය මත ආර්ථික ක්‍රියාකාරකම් හැඩගස්වා ගැනීම හා ඒ ආශ්‍රිත සීමාකිරීම් වල ප්‍රතිඵල පිළිබිඹු කරමින් 2021 වර්ෂයේ ප්‍රථම භාගය තුළ දළ දේශීය නිෂ්පාදන වර්ධනය අපේක්ෂිත සීමාවල රැඳී තිබුණු අතර ගෝලීය වශයෙන් මේ තත්වය අපේක්ෂිත මට්ටම ඉක්මවන සුළු විය. කෙසේ වුවද, දෙවන කාර්තුව වන විට බොහෝ නැගී එන වෙළඳපළ හා සංවර්ධනය වන ආර්ථිකය තුළ කොවිඩ්-19 ආසාදන ප්‍රතිශතය උත්සන්න වීමත් සමග මෙන්ම සැපයුම් ජාලය අඩපණවීම මත විශාල වශයෙන් ආර්ථික පසුබෑමක් ඇති විය. ඒ අනුව කොවිඩ්-19 ආසාදන පිරිස් එක්වරම ඉහළ යාම, හීන වූ මූල්‍ය ශක්තිය හා සැපයුම් ජාලය සීමා සහිතවීම ආදිය හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය 2022 වර්ෂය වන විට මධ්‍යස්ථ මට්ටමක වෙනැයි අපේක්ෂිතයි.

මෙකී සාර්ව ආර්ථික තත්වයන් හේතුවෙන් හටගත් සමාජ ආර්ථික බලපෑම් මත දේශීය බැංකු ක්ෂේත්‍රයට ද අභියෝගාත්මක වසරක් උදාවූ අතර ශ්‍රී ලංකා ආර්ථිකයටද කොවිඩ්-19 බලපෑම මගින් ඇති වූණු කම්පනයන්ට භාජනය වීමට සිදුවිය.

මේ වන විට කොවිඩ්-19 අපගේ මෙහෙයුම් ක්‍රියාවලියෙහි කොටසක් වී ඇති අතර ක්‍රියාත්මක සාර්ථක එන්නත්කරණ ප්‍රතිපත්ති හා සමාජ-ආර්ථිකමය මට්ටමේ ගැලපීම හේතුවෙන් ක්‍රමයෙන් ආර්ථිකය යථා තත්වයට පත් කර ගැනීමට ඇරඹුණද ප්‍රතිපත්තිය අවිනිශ්චිතතා එම වර්ධනයට බාධාවකි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ශක්තිමත් එන්නත්කරණ වැඩ සටහන තුළින් ලාංකික ආර්ථිකය 3.7% කින් වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කෙරෙයි.

පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ භාණ්ඩ සැපයුම පහළ යාම මගින් ඇති කරන ලද ඉහළ උද්ධමන වේගය පාලනය කිරීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ලක්ෂ්‍ය (bps) 700 කින් 2022 අප්‍රේල් මස ඉහළ දමන අතර, ඒ අනුව වසරේ මුළු මාස 4 තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ලක්ෂ්‍ය (bps) 850 ක ඉහළයාමක් වාර්තා විය. ඩොලර් ඉපයුමක් සහිත සමාගම් සඳහා යළි මෙරටට ඩොලර් ආකර්ශණය කර ගනිමින් ආයෝජනය කිරීමටත් ඒ අතරතුර දේශීය ජනගහනට තම ඩොලර් ඉතුරුම් ශ්‍රී ලංකා රුපියල්, බිල්පත්, බැඳුම්කර හෝ තැන්පතු මත ආයෝජනය කිරීමටත් දිරිදෙන බැවින් මෙම ක්‍රියාවලිය බැංකු පද්ධතියට යහපත් සලකුණකි. එබැවින් ණය ආපසු ගෙවීම් හේතුවෙන් විදේශීය මුදල් සංචිත පහළ යාම හා රුපියල ක්ෂීණීභව සහ මෙරටට ගලාඑන විදේශ මුදල් මට්ටම අඩුවීම යන කරුණු මත බැංකු ක්ෂේත්‍රයට දුෂ්කරතා පැන නැගී ඇති අතර මෙම බාධක වලින් මිදීමට අවැසි මග ද පෙන්වා ඇත.

මෙවන් අභියෝග අභියෝගාත්මක වාතාවරණයක් තුළ අපගේ වත්මන් පසුබිම ඉක්මවා ඉදිරියේ අප සිටිය යුතු ස්ථානය සලකා අප බැංකුවේ තිරසාරභාවය හා ඔරොත්තුදීමේ හැකියාව රැක ගැනීමට අසීරු තීරණ ගැනීම අඩ අඛණ්ඩව සිදු කළෙමු. ඕනෑම අවස්ථාවකට මුහුණදී විසඳුම් සොයා ගැනීමේ මෙම හැකියාව, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාර්ථකත්වයයි.

### අපගේ මූල්‍ය කාර්ය සාධනයේ සාරාංශය

පොලී ආදායම්, බදු පෙර ලාභය, හිමිකම් මත ප්‍රතිලාභ, සමස්ත වත්කම්, හිමිකම් හා ණය උපකරණයන්හි සමස්ත ආයෝජන කළඹ, සමස්ත කොටස්හිමියන්ගේ හිමිකම් යනාදියෙහි වර්ධනයක් වාර්තා කෙරිණි. බදු, ගාස්තු හා රජයට ගෙවන ලාභාංශ ලෙස මෙම ලාභය යළිත් දේශීය ආර්ථිකයටම ආයෝජනය කෙරිණි. ඕනෑම මූල්‍ය ආයතනයක මෙන්ම යම් යම් ක්ෂේත්‍රයන්හි යම් පසුබෑමක් ද දක්නට ලැබිණි.

ඉහත සාර්ව ආර්ථික පසුබිම යටතේ සංශෝධන අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතා වූ 12.0% මැනවින් ඉක්මවා 20.83% ක ශක්තිමත් ප්‍රාග්ධන තත්වයක් පවත්වා ගනිමින් ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් 2021 වර්ෂය සඳහා පෙන්වූ කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමත් විය. 4.47% ක ක්ෂේත්‍රයේ අක්‍රීය ණය අනුපාත මට්ටම හා සසඳන විට 2.97% ක ප්‍රතිශතයක් සමගින් ක්ෂේත්‍රය තුළ අඩුම අක්‍රීය ණය අනුපාත හිමි ආයතනයක් ලෙස අපි පසු වන්නෙමු. එමෙන්ම 2021 දෙසැම්බර් වන විට රු.ට්‍රි. 1.4 ක් කෙක් 15.5% කින් තැන්පතු සංචිතය වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍රයේ දෙවන ඉහළම තැන්පතු සංචලනය වාර්තා කිරීමට ද අපට හැකි විය.

සෑම සිදුවීමක් අතරම ශක්තිමත්ව නැගී සිටීමට ද ගෝලීය වසංගත තත්වය උග්‍ර වූ අවධියේ පවා අප ගනුදෙනුකාර ප්‍රජාව වෙත ශාඛා හරහා අඛණ්ඩ සේවාවක් සැපයීම, අපගේ කැපවීම විදහා දක්වයි. අප බැංකුව, සියලු මූල්‍ය දුෂ්කරතා අඛණ්ඩ නැගී සිටීමත් අප ගනුදෙනුකාර ප්‍රජාව වෙත ස්ථාවර ඉතුරුම් විසඳුම් සැපයීමෙහි ලා සමත් ආයතනයක් බව අපගේ දැඩි විශ්වාසයයි.

### විශ්වසනීය සන්නාමයක්

ශක්තිමත්ව නැගී සිටීමට අප සතු හැකියාව අපගේ සන්නාම ප්‍රතිරූපය හා එහි ප්‍රතිඵල ලෙස ජනිත සන්නාම බැඳියාව මත රැඳී පවතී. 1972 වර්ෂයේ ස්ථාපිත වූ තැන් පටන් ශ්‍රී ලාංකික ජනතාව හමුවේ විවිධ වූ ප්‍රතිලාභ සහිත සවිමත් ඉතුරුම් සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම උදෙසා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දැක්ම, මෙහෙවර හා වටිනාකම් අපි ගරු කොට සැලකුවෙමු. ශ්‍රී ලංකා රජය විසින් සහතික කරනු ලබන 100% පූර්ණ රාජ්‍ය ආරක්ෂාව මත ICRA ලංකා ලිමිටඩ් ආයතනය විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ත්‍රිත්ව ශ්‍රේණිගත කිරීම සහිත ශ්‍රී ලංකාවේ විශාලතම හා සුරක්ෂිත විශේෂිත බලපත්‍රලාභී බැංකුව ලෙස නම් කර ඇත.

2021 වසරාවසානය වන විට ඇ.ඩො.මි. 166 ක වටිනාකමක් සහිතව ශ්‍රී ලංකාවේ 5 වන වටිනාම සන්නාම නාමය බවට වාර්තා වූ අප ආයතනය හා සන්නාමය මෙරට වඩාත් විශ්වසනීය සන්නාම අතරින් එකක් බව නිසැකවම කිව හැකිය. ශ්‍රී ලංකාවේ සෑම සමාජ ස්ථරයකටම අදාළ වන්නාවූ, ප්‍රවේශ වියහැකි වූත් සන්නාමයක් බවට පත්වීමට කාලයක් සමග අප වගබලා ගනු ලැබූ අතර බැංකුව කෙරෙහි අඛණ්ඩ විශ්වාසය හා සහය ඇති නව පරම්පරාවක පාර්ශ්වකරුවන් ගොඩනගා ගැනීමට අපි විශේෂයෙන් ඇප කැප වන්නෙමු.

### සියලුම පාර්ශ්වකරුවන්හට ලැබිය හැකි තිරසාර ප්‍රතිඵල පිළිබඳ අවධානය

අපගේ අඛණ්ඩ පැවැත්මට අතිශයින් වැදගත් වන හෙයින් තිරසාරභාවය, අපගේ සියලු ප්‍රයත්නයන්ගේ හරයයි. මූල්‍ය ආයතනයක් වශයෙන් අපගේ ස්ථානගතවීම මත අප විසින් මූලිකවම මූල්‍යමය තිරසාරභාවය කෙරෙහි උනන්දු වන අතරම අප පාර්ශ්වකරුවන්ගේ අභිමතාර්ථ තුළනය කරන්නා වූත් තිරසාර වූත් ප්‍රතිඵල ජනිත කරනු වස් තිරසාර සමාජයීය හා පාරිසරික කාර්යසාධනයේ වැදගත්කම ද අපි හඳුනාගෙන සිටින්නෙමු.

මූල්‍යමය වශයෙන් ගත්විට අප ආයතනයේ ශක්තිමත් ප්‍රාග්ධන තත්වය හා සවිමත් මෙහෙයුම් කාර්යසාධනය හේතුවෙන් මෙම වසර තුළ කොටස් හිමියන්හට සැපයූ බැංකුවේ ලාභාංශ රු.බි. 3.5 ක අගයක් ගත් අතර පාර්ශ්වකරුවන්හට අඛණ්ඩ ප්‍රතිලාභ අත්කර දීමෙහි අපි නිරත වන්නෙමු. මූල්‍ය වර්ෂය තුළ ව්‍යාපාරික කාර්ය සාධනය අතින් ඉහළ අගයක් රඳවමින් විශිෂ්ඨ ගනුදෙනුකාර අත්දැකීම් සමීප කරවන අතර බැංකුකරණ ව්‍යාපාරයන්හි වර්ධනය කිරීමට යොමුවූණු අවධානය සහිතව වර්ෂය නිමා විය.

සමාජ-ආර්ථිකමය වශයෙන් ගත් විට බැංකුව විසින් සියලු කොවිඩ්-19 ආශ්‍රිත ගැටළුවලට අවැසි විසඳුම් සඳහා ගත හැකි පියවර ගනු ලැබූ අතර ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් ලබා දුන් උත්තේජන මූලපිරීම් පැකේජ සපයමින් ගනුදෙනුකාර අවශ්‍යතාවන්ට යුගුලුළුව හා කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමට කටයුතු කෙරිණි. වසංගත තත්වය උත්සන්නව පැවති අවධියේ ගනුදෙනුකාර පිරිස් වෙත සැපයූ පුළුල් පරාසයක සහනවලට අමතරව නිවාස, පෞද්ගලික හා ව්‍යාපාරික ණය සඳහා සහන ලබාදීමට ද බැංකුව ක්‍රියා කරන ලදී.

අප ගනුදෙනුකාර ප්‍රජාව මත බර පටවා කෙටිකාලීන ප්‍රතිලාභ වෙත යොමු නොවී දිගුකාලීන තිරසාරභව වෙත යොමු වූණු අපගේ කැපවීම තනි තනි පුද්ගලයන් වෙත මෙන්ම පොදුවේ ව්‍යාපාර මත ඇති වූ මූල්‍ය පීඩනය ලිහිල් කිරීමට ඉවහල් විය.

කොවිඩ්-19 තත්වය හමුවේ සහායවීමට අමතරව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ද සිය කැපවීම එලෙසම පවත්වා ගනු ලැබුවේ ප්‍රජාවන් ගොඩනැංවීම හා සුළුපහසු පරිසරයක් ඇති කිරීම පිණිස යොමු වූ අප ආයතනයේ ආයතනික සත්කාරයෙහි කොටසක් ලෙසිනි. අප ප්‍රජාවන් ගොඩනැංවීම පිණිස අපගේ ආයතනික මෙහෙවරෙහි ප්‍රමුඛත්වය

ගන්නා ශ්‍රී ලාංකිකයන් අතර ඉතුරුම් පුරුද්ද ස්ථාපිත කිරීම සඳහා අපගේ මූලපිරීම් උදෙසා මූල්‍ය අන්තර්ග්‍රහණය පවත්වා ගැනීම, තිරසාර අධ්‍යාපනය හා යටිතල පහසුකම් සඳහා සහාය වන සෘජු ආයෝජන අඛණ්ඩව පවත්වා ගැනීම සිදු කරනු ලැබිණි. හරිත සංකල්ප පෙරදැරි කර ගත් නිවාස ව්‍යාපෘති හා ව්‍යාපාර වෙත නිවාස ණය හා අඩු වියදම් සහිත මූල්‍යකරණ පහසුකම් සැලසීම තුළින් තිරසාර හා බලශක්තිය අතින් කාර්යක්ෂම විසඳුම් මත ආයෝජනය කිරීමට පාරිභෝගිකයන්, ගනුදෙනුකරුවන් බලගැන්වෙන පරිසර හිතකාමී නිමැවුම් හා සේවා, පරිසරය වෙත ඇති අපගේ කැපවීම පිළිබිඹු කරයි. ඊට අමතරව අප විසින් කාබන් භාවිතය සීමිත ආර්ථිකයකට පා තැබිය හැකි වන ලෙස පරිසර හිතකාමී ව්‍යාපාරික කටයුතු සඳහා ණයදීමට ද කටයුතු කරන්නෙමු.

### තිරසාර අනාගතයක් උදෙසා ඩිජිටල්කරණය

අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ හැඟීම් හේතුවෙන් ගනුදෙනුකාර හවතුන් ඉතා විශාල වශයෙන් ඩිජිටල් බැංකුකරණ වේදිකාවන් වෙත යොමුවීමත් සමග ගනුදෙනුකාර පරිච්ඡේදයන්ගේ ඩිජිටල් භාවිතය විප්ලවීය ලෙස ඉහළ නැංවීමට කොවිඩ්-19 හේතුවිණි. වෙත කවරදාකටත් වඩා ගනුදෙනුකරුවන් අද වන විට සිය දෛනික බැංකුකරණ කටයුතු උදෙසා අන්තර්ජාල හා ජංගම බැංකුකරණය වෙත යොමුවීමට අපේක්ෂා කරයි. අපි මෙම ප්‍රවණතාව මත ඇති අවස්ථාවන්ගේ ප්‍රයෝජන ගෙන භෝගිකමය මෙන්ම ඩිජිටල් බැංකුකරණ සංකලයක් සමගින් අප පාර්ශ්වකරුවන්හට නවීනතම තාක්ෂණයක් සපයා අනාගතයට සරිලන ඉදිරි දැක්මක් සහිත බැංකුවක් ලෙස ඩිජිටල් වෙළඳපළ තුළ අපගේ ස්ථානය අවධාරණය කිරීමද සිදු වීණි.

බැංකුව තුළ පිරිවැය අතින් කාර්යක්ෂම සේම උපරිම කාර්යාලියක් සනාථ කරන භාණ්ඩාගාර කළමනාකරණ විසඳුම් හා මානව සම්පත් කළමනාකරණ පද්ධතිය ඔස්සේ ද ආයතන තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඩිජිටල්කරණය ඔස්සේ මග පෑදෙයි. බැංකුව ඇතුළත හා පිටත සම්බන්ධ කෙරෙන මෙම ඩිජිටල් භාවිතය, ශක්තිමත් සයිබර් ආරක්ෂක පද්ධතීන්වල ආයෝජනය කිරීම මගින් බැංකු කටයුතුවල නිරත සියලු පාර්ශ්වකරුවන්ගේ දත්ත ආරක්ෂාව හා අධීක්ෂණය ද ඉහළම මට්ටමේ පෞද්ගලිකත්වය සුරැකීම හා ආරක්ෂිත බව සහතික කිරීමට යටත්ව සිදු කෙරේ. තිරසාරභව සුරක්ෂිත කර ගැනීමේ අරමුණ ඇතිව බැංකුවක් ලෙස අපගේ වගකීම උසස් කොට සලකමින් මේ සම්බන්ධ සියලු ප්‍රයත්නයන් අප විසින් ගනු ලැබෙයි.

**තිරසාරභව**

මූල්‍ය ආයතනයක් ලෙස අපගේ අඛණ්ඩ දිගුකාලීන පැවැත්ම තිරණය කරනු ලබන සාධකයක් බැවින් තිරසාරභාවය, අපගේ සියලු ප්‍රයත්නයන්ගේ හරයයි.

වැඩිදුර විස්තර සඳහා පිටු අංක 52 - 55 වෙත යොමු වන්න.

### පාලනය හා අවදානම් කළමනාකරණය

අභියෝගකාරී ව්‍යාචාරණයක් මැද බැංකුවේ කාර්යසාධනය මනාව පවත්වාගෙන යාමට තුඩු දුන් ප්‍රධානතම සාධකය වන්නේ සක්‍රීය අවදානම් කළමනාකරණය හා බාධා රහිත අඛණ්ඩ ගනුදෙනුකාර සේවාවන් සැපයීමට හා වටිනාකම් උත්පාදනයට සහය වූ යහ පරිච්ඡේදයයි. සියලුම ප්‍රධාන පෙළේ තීරණ අධීක්ෂණය කර, බැංකුවට ස්ථාවර නායකත්වයක් සපයන කුසලතා පිරි තීරණාත්මක පාලන අධිකාරියක් සතු වීම, බැංකුවේ භාග්‍යයකි. ගනු ලබන තීරණ අතරතුර බැංකුව සුරක්ෂිතව පසුවන බවට සහතික කෙරෙන ආරක්ෂාකාරී එහෙත් යෝග්‍ය අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් වෙතින් ඊට අවැසි සහය සැලසෙයි.

**පාලනය**

කුසලතා පූර්ණ නියමුවන්ගේ සහාය ඇතිව වගකීම් සහගත හා තීරණාත්මක පාලනය මගින් බැංකුවට විශ්වාසයෙන් යුතුව තීරණ ගැනීමේ හැකියාව ලබාදෙයි.

වැඩිදුර විස්තර සඳහා පිටු අංක 188 - 202 වෙත යොමු වන්න.

**අවදානම් සමාලෝචනය**

ව්‍යාපාරික සාර්ථකත්වය උදෙසා නිසි පරිදි සලකා බලන ලද අවදානම් ගැනීමේදී සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණය මගින් බැංකුව සුරක්ෂිත පරිසරයක් ස්ථානගත කරයි.

වැඩිදුර විස්තර සඳහා පිටු අංක 212 - 239 වෙත යොමු වන්න.

### අනාගතය දෙස හැරෙමින්

ජාතික ඉතිරිකිරීමේ බැංකුව වූ කලී, වත්මන් හා අනාගත කාල ද්විත්වයටම සරිලන ලෙස සිය හර වටිනාකම්, සමාජ - ආර්ථික, පාරිසරික හා සමාජයේ ඩිජිටල් දිශානතිය පිළිබිඹු වන අයුරින් පවත්වාගනු ලැබූ, සිය සන්නාමය පරිණාමය කර ගනු ලැබූ, සිය උපාය මාර්ග මුඛගත කරගනු ලැබූ, සක්‍රීය මූල්‍ය ආයතනයක් බවට ඇති සාක්ෂි බොහෝය.

විශේෂයෙන්ම ගත් කළ තිරසාර හා පරිසර හිතකාමී වන අතරම ඒ ඒ පුද්ගල අවශ්‍යතාවන්ට සරිලන පරිදි අනුගතව මූල්‍ය සේවා සැපයීමට මගපාදමින් මෙම වර්ෂය තුළ වඩාත් තීව්‍ර වූ අපගේ ඩිජිටල් ගමන් මඟ පිළිබඳ අපි අතිශයින් සතුටු වෙමු.

මෙම දුෂ්කර කාලසීමාව තුළ ශ්‍රී ලාංකික ආර්ථිකයට අවැසි සහයෝගය සැපයීමට අපි කැපවී සිටින අතර දීර්ඝ කාලීන ආර්ථික පුනරුදයකට දායක වන උපාය මාර්ගික මෙහෙයුම්හි නිරත වන්නෙමු. රාජ්‍ය බැංකුවක් ලෙස දේශයට සේවය කිරීම, අපගේ වගකීම පමණක් නොව අපගේ ප්‍රසාදයක් ලෙස ද අපි සලකමු.

### ස්තූතිය

මෙම වදන් පෙළ මාගේ පණිවිඩයෙහි අවසානයේ ඇතුළත් වුවද එහි අන්තර්ගතය කිසිසේත්ම වැදගත්කමින් අඩු නොවන්නකි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද මෙම ස්ථානයේ පසුවන්නේ එහි මානව සම්පත හේතුවෙනි. එහෙයින්ම අපගේ ආයතනයේ විවිධ වූ භූමිකා රඟ දක්වන කණ්ඩායමක් ඉටු කරන නොයෙකුත් පිරිස් වෙත මාගේ කෘතඥතාව මෙලෙස පළ කරමි.

පරීක්ෂාවට භාජනය කෙරුණු කාලපරිච්ඡේදය තුළ මාගේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, නොසැලෙන සහයෝගයක් සහ සාර්ථක උපදෙස් ලබාදුන් අතර, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය විසින් වෙහෙස නොබලා සියලු තීරණ ඉතා විශිෂ්ඨ අන්දමින් ක්‍රියාවට නැංවීමට සමත් විය. මෙකී ප්‍රයත්නයන් වඩාත් ශක්තිමත් කරලීමට සහාය වූ අපගේ හිතෙහි ගනුදෙනුකාර සම්පත ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා අත්වැල් බැඳ ගනිමින් බැංකුවේ අඛණ්ඩ ස්ථාවරත්වය සහතික කරලීමට උර දෙන ලදී.

රාජ්‍ය මට්ටමින් ගත් විට ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා වෙතින් ලද විශ්වාසය හා සහාය මම හුදෙක්ම අගය කරමි. තවද, මාගේ කෘතඥතාව භාණ්ඩාගාර ලේකම් හට ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා හටද, එකී ආයතනයන්හි සේවක මඩුල්ලට ද, නීතිපති හා විගණකාධිපතිතුමා හටද පළ කර සිටිමි. එමෙන්ම අප බැංකුවට එහි දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සහය සැලසූ තැපැල්පතිතුමා හා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරී මණ්ඩලයට ද ස්තූතියක් වෙමි.

මේ සැවොම අප හා එක් වූ විට අප දේශයේ අනාගතය ඉදිරි පරම්පරා ගණනාවක් උදෙසා සුරක්ෂිත කරනු ලබන ශක්තිමත්ම පවුර හා බලවේගය ලෙසට සැම කල්හි නම තැබීමට අපට හැකි වනු නොඅනුමානය.

*Keerthi Jayawardana*  
කේෂිලා ජයවර්ධන

2022 මාර්තු 24

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

# සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය

GRI 102-14

මෙම වසරේ අපගේ සාර්ථක මූල්‍ය කාර්යසාධනය, අපගේ පදනම පිළිබඳ සංඛ්‍යානමය ලෙසින් සාක්ෂි සපයයි.

7.3% ක වර්ධනයක් සමගින් අපගේ පොලී ආදායම රු.බි. 131.4 ක් වාර්තා කළ අතර 81.4% ක වර්ධනයක් පෙන්නුම් කළ බදු පෙර ලාභය රු.බි. 28.4 ක් විය.



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

විශේෂයෙන්ම බැංකුවට මුහුණදීමට සිදු වූ අභියෝගාත්මක සාර්ව ආර්ථික පසුබිම හමුවේ වුවත් මෙම වර්ෂය තුළ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රකට කළ කාර්ය සාධනය සම්බන්ධයෙන් සභාපතිතුමියගේ සතුට හා ආඩම්බරය මම ද බෙදා හදා ගනිමි. දිගින් දිගටම පැවති වසංගත තත්ත්වයේ බලපෑම හේතුකොට ගෙන ආර්ථික වර්ධනය මන්දගාමී වූ අතර, ස්වෛරීත්වය ණය වර්ගීකරණය පහත හෙළීම සහ ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතා හේතුවෙන් එය තවදුරටත් දුර්වල විය. රුපියල අවප්‍රමාණ වීම හා ණය ආපසු ගෙවීම් බිඳ වැටීම හා විදේශ විනිමය ප්‍රේෂණ අඩුවීම යන කාරණා මේ තත්ත්වය උග්‍ර කිරීමට හේතු සාධක වීණි.

කෙසේ වුවද 2020 වර්ෂය තුළ වඩාත් සහනශීලී මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ ශ්‍රී ලංකා මහ බැංකුව, 2021 වර්ෂයේදී එය තව දුරටත් ප්‍රමාණාත්මකව කීවූ කිරීම මගින් ලබාදුන් සහය මත බැංකු ක්ෂේත්‍රය ශක්තිමත් ලෙස ඊට ප්‍රතිචාර දැක්වීමට සමත් විය. 2021 වසර තුළ 0.5% ක් තරම් වූ සුළු අනුපාතික වර්ධනය හා 2021 ජනවාරි හා මාර්තු තුළ පදනම් ලක්ෂය (bps) 50 හා පදනම් ලක්ෂය (bps) 100 මගින් පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමට ඉඩ ප්‍රස්තාව ඇති බවට පෙන්නුම් කරන ලදී. ශීග්‍රයෙන් වර්ධනය වූ උද්ධමනය පහතට ගෙනඒම පිණිසත් ආර්ථික ස්ථාවර කිරීම පිණිසත් 2022 අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව පදනම් ලක්ෂය (bps) 700 කින් පොලී අනුපාත ඉහල නැංවීම මගින් මේ බව තවදුරටත් තහවුරු විය. විදේශ විනිමය බෙහෙවින් අවශ්‍ය තිබෙන මොහොතක රටට විදේශ ආයෝජන ආකර්ෂණය වන දිරිගැන්වීමක් හෙයින් මෙම පියවර නිවැරදි දිශාවට කැබු පියවරක් ලෙස සැලකිය හැකිය. හුදු ආර්ථිකමය කරුණු පසෙකලූ විට එය ශ්‍රී ලංකාව සිය ණය ආපසු ගෙවීමේ සැලසුම් තුළින් දැනට සිටින අර්බුදයෙන් ගොඩඒමට දරනු ලබන ප්‍රයත්නය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවට කරනු ලබන හැඟවීමක් ලෙස ද වැදගත් වේ.

මේ සියල්ල අතරතුර ශ්‍රී ලංකාවේ සුරක්ෂිත බැංකු ලෙසින් සිය ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු සියලු ගෙවීම් සිදු කරමින් සිය වගකීම ඉටුකරලීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්ථාවරය විය. දුෂ්කරතා මධ්‍යයේ ස්ථාවරව සිටීමේ හැකියාව ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත ලැබෙනුයේ එහි කැපවීමෙන් යුතු කාර්ය මණ්ඩලය හා ස්ථාවර පදනමක් සහතික කරමින් විපරම්පිලී උපාය මාර්ග සැලසුම් පනවනු ලබන වගකීම් සහගත පාලනය හේතුකොට ගෙනය.

පාරිසරික තිරසාරව පවත්වාගන්නා අතරතුර බැංකුවට, පාර්ශ්වවලින් හා පොදුවේ සමාජයට ප්‍රාග්ධන යෙදවුම් හා ප්‍රතිඵල ඔස්සේ වටිනාකම් නිර්මාණය කරනු ලබන බවට වගබලා ගනිමින් අපගේ මෙහෙයුම්හි අභ්‍යන්තර පසුබිම තුළ පවතින පුළුල් සාර්ව ආර්ථික සාධක තුළනය කරන සුළු ඒකාබද්ධ වින්තන ප්‍රවේශයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් අනුගමනය කෙරෙයි.

### මූල්‍ය කාර්ය සාධනය

මෙම වසරේ අපගේ සාර්වක මූල්‍ය කාර්ය සාධනය, 7.3% ක වර්ධනයක් සමගින් අපගේ පොලී ආදායම රු.බි. 131.4 ක් වාර්තා කළ අතර 81.4% ක වර්ධනයක් පෙන්නුම් කළ බදු පෙර ලාභය රු.බි.28.4 ක් විය. වර්ෂාවසානය වන විට හිමිකම් මත ප්‍රතිලාභ 33.92% දක්වා වර්ධනය වූ අතර වත්කම් සංචිතය රු.ට්‍රි.1.6 දක්වා 15.8% කින් වර්ධනය විය. ණය හා අන්තිකාරම්, මුළු වත්කම් ප්‍රමාණයෙන් 34.1% ක ප්‍රතිශතයක් ගන්නා ලදී. හිමිකම් හා ණය උපකරණ ඇතුළත්ව බැංකුවේ මුළු ආයෝජන කළඹ 33.3% ක වර්ධනයක් ද, සමස්ත කොටස් හිමියන්ගේ හිමිකම් රු.බි. 76.0 දක්වා ද, අවදානම් බර තැබූ වත්කම් රු.බි.350.4 දක්වා 15.3% කින්ද, වර්ධනයක් පෙන්වන ලදී. ආදායම් සංචිතයේ වර්ධනය මගින් ලද සහය ඇතිව බැංකුවේ පිරිවැයට ආදායම් අනුපාතය (බදු හැර) 33.3% ක් විය. මීට අමතරව ඉන්දියානු බැංකුව හා ඉන්දියන් ඕවර්සීස් බැංකුව වෙතින් අපට රු.බි. 7 ක අරමුදලක් ලබාගත හැකි විය.

අවම ව්‍යාවස්ථාපිත අවශ්‍යතාව වූ 12.0% මැනවින් ඉක්මවූ අපගේ 20.83% ක ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවය අප සතු ප්‍රධාන සවියකි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අප මූල්‍ය ආරක්ෂාව කෙරෙහි තබන ප්‍රමුඛතාවය මින් විද්‍යමාන වෙයි. බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට වඩා අඩු අක්‍රීය ණය අනුපාතයක් වන 2.97% පිළිබඳ අපට සතුටු විය හැකිය. රු.බි.192.6 ක් වූ අප බැංකු ඉතිහාසයේ දෙවන විශාලතම තැන්පතු සංචලනය පිළිබඳව ද සඳහන් කිරීම වැදගත් වනුයේ එය 15.5% ක වර්ධනයක් සමගින් 2021 දෙසැම්බර් අවසානයට රු.ට්‍රි. 1.4 ක් ලෙස වාර්තාගත වූ බැවිණි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, බදු සහ ගාස්තු වශයෙන් ද ගෙවුනු වසර තුළ ශ්‍රී ලාංකික ආර්ථිකයට දායක වන ලදී. වසර තුළ බදු ලෙස අපගේ දායකත්වය රු.බි. 12.4 ක්ද ලාභාංශ අතින් රු.බි. 3.5 ක් ද විය.

මෙම සියලු කරුණු සලකා බලන විට, 2021 වර්ෂය තිරසාර වර්ධනයක් අත්කර ගනිමින් බැංකුව විසින් සාර්වක කාර්ය සාධනයක් පෙන්නුම් කළ වසරක් බැව් කිව මනාය.

**මූල්‍ය ප්‍රාග්ධනය**  
අපගේ මූල්‍ය ප්‍රාග්ධනය කළමනාකරණය කෙරෙහි මනා සැලකිල්ලක් යොමු වන අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වා ගනු ලබන බවට වගබලා ගැනීමට අපි උත්සාහ ගනිමු.  
පිටු අංක 96 - 118

**ව්‍යාපාරික සමාලෝචනය**  
මෙහෙයුම් කටයුතුවලදී ඉහළ අගයක් ලබාදෙන මැනවින් සැලසුම් කරන ලද ව්‍යාපාරික සැලසුම් මගින් සහය සලසන ප්‍රධාන මෙහෙයුම් කොට්ඨාශ බැංකුව විසින් අධීක්ෂණය කෙරෙයි.  
පිටු අංක 114 - 113

### කොවිඩ්-19 බලපෑම මැඩලීමට සහාය

බැංකුවක් ලෙස අපගේ කාර්ය සාධනය, විශේෂයෙන්ම කොවිඩ්-19 කාලසීමාව තුළ අප ගනුදෙනුකාර ප්‍රජාව වෙත සහන සැලසීම බවට පරිවර්තනය විය. කොවිඩ්-19 මගින් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය සැපයීම් ඉහළ නැංවීමෙන් දේශීය ආර්ථික කටයුතු වැඩිදියුණු කිරීම, ගෝලීය වසංගතය විසින් නිර්මාණය කරනු ලැබූ හදිසි අවශ්‍යතාවයකි. ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "සෞභාග්‍ය" කොවිඩ්-19 සහන පහසුකම හා ණය පමා සහන ක්‍රමයක් ඇතුළත් ආර්ථිකමය දිරිගැන්වීම් සහිත පැකේජ හඳුන්වා දෙන ලදී. මෙම පැකේජවල අවශ්‍යතාව පරිදි බැංකුව විසින් ණය පමා සහන හා වාරික ගෙවීම් විලම්භනය ආදී සහන එකී විකල්ප ඉල්ලා නොසිටි අය හැර සෛයු සියලු ගනුදෙනුකරුවන්ට සලසන ලදී.

සියලුම ණය පමා සහන 2022 ජූනි මස අවසානය වන විට අවසන් වන පදනම මත සාමාන්‍යයෙන් මාස 2-6 දක්වා කාලසීමා සඳහා 7.0% ක අනුපාතයකට ණය පමා සහන පාරිභෝගික ණය කළඹ 90% ක් සඳහා ලබා දෙන ලදී. ණය කාලසීමාව අවසන් වන තුරු සියලු වාරික විලම්භනය කෙරුණු අතර සහන

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පුරවිකාව

අතිරේක තොරතුරු  
මූලාශ්‍රයන්  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ඉල්ලන ලද ගනුදෙනුකරුවන් උදෙසා දැනට පවතින ණය මත 10% ක් දක්වා පොලී අනුපාත අඩු කිරීම සිදු විණි.

2021 අයවැය මගින් යෝජනා කරන ලද සහන ණය ක්‍රමයට අනුගාමීව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයට හා එහි සැපයුම් ජාලයට අමතර උත්තේජනයක් සපයමින් ශ්‍රී ලංකාව තුළ නිවාස හිමිකාරිත්වය ව්‍යාප්ත කිරීමට සහය පිණිස බලපත්‍රලාභී බැංකු වෙතින් උකස් මත නිවාස ණය ලබාගත් වැටුප් ලබන සේවා නියුක්තිකයන් උදෙසා උපරිම පොලී අනුපාතයක් හඳුන්වා දෙන ලදී.

ඒ අනුව, 2021 දී සිය ගනුදෙනුකාර සංචිතයට තවදුරටත් සහන සලසමින් බැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ස්ථිර සේවකයන් සඳහා විශේෂ නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණි.

**ගනුදෙනුකරුවන්**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අපි, අපගේ වටිනා ගනුදෙනුකරුවන් මැනවින් රැක බලා ගන්නා අතර නිශ්චිත ගනුදෙනුකාර අවශ්‍යතා අරමුණු කරගත් නිමැවුම් හා සේවා මාලාවක් සපයන්නෙමු.

සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය යටතේ ගනුදෙනුකාර ප්‍රාග්ධනය පිළිබඳ විස්තර සඳහා පිටු අංක 157 - 163 වෙත යොමු වන්න.

**අප උපාය මාර්ගික ප්‍රමුඛතාවන්හි ප්‍රගතිය**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අපහට තිරසාරබව වූ කලී හුදු සංකල්පයක් පමණක් නොව අපගේ තීරණ ගැනීමේ හැකියාව හා වටිනාකම් උත්පාදන ක්‍රියාවලියට බලපෑම් කරනු ලබන උපාය මාර්ගික ප්‍රමුඛතාවයකි. අපගේ මෙහෙයුම්, ජාත්‍යන්තර ප්‍රමිතීන් හා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක හා අනුගතව පවත්වා ගනිමින් අදාළ තිරසාරභාවයට අපගේ ඉලක්ක සමගින් සෑම උපාය මාර්ගයක්ම ඇගයීමට අපි වගබලා ගනිමු.

මූල්‍යනය අතින් ගත් විට, වගකීම් සහගත ව්‍යාපාරික පරිචයන් දිරි ගන්වන සුළු වස් පරිසර හිතකාමී ව්‍යාපාර සඳහා “ඉකෝ” ණය ප්‍රදානය තුළින් තිරසාර මූල්‍යනයට අපගේ කැපවීම ඉහළ නංවා ගෙන සිටීමු. මෙම ක්ෂේත්‍රය තුළ ක්‍රමයෙන් සාර්ථකත්වයක් අප අත් දැක ඇති අතර වර්ෂය තුළ බෙදා හරින ලද අපගේ “ඉකෝ” ණය ප්‍රමාණය රු.මි. 3.8 කි.

සැමට තිරසාර වූත් කාර්යක්‍ෂම බැංකුකරණයක් සමීප කරනු වස් අපගේ ගනුදෙනුකරුවන් මෙන්ම සේවා නියුක්තිකයන් ඉලක්ක කර ගනිමින් අපගේ ඩිජිටල් මුලපිරීම් දියත් කර ඇත. 2022 වසර තුළ එලෙස ක්‍රියාත්මක වීමට නියමිත මෙවන් එක් ඩිජිටල් ආයෝජනයකි, මධ්‍යගත බැංකුකරණ පද්ධතිය. ස්වයංක්‍රීය හා සැලසුම්ගත පසුපස කාර්යාලයීය ක්‍රියාවලීන් අන්තර්ගත මෙන්ම කාර්යක්‍ෂම ක්‍රියාවලීන් සපයන ඩිජිටල් තාක්‍ෂණික මුහුණුවරක් ගන්නා පහසුකම් වලින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමන්විත වනු ඇත. වසංගත තත්වය තුළ පවා මේ පිළිබඳ දැනුවත් කිරීමේ ක්‍රියාදාමයන්/වැඩසටහන් දියත් කිරීමේලා බැංකුවේ මධ්‍යගත බැංකුකරණ ව්‍යාපෘති කණ්ඩායම නිරත වූ අතර එය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ශාඛා මෙන්ම ප්‍රධාන කාර්යාලයීය සේවකයන් පුහුණු කිරීම අපගේ ඉලක්කයයි.

2021 වර්ෂාවසානය වන විට අපගේ 261 ක් වූ ශාඛා 292 ක් වූ ඒ.ටී.එම්. යන්ත්‍ර හා 92 ක් වූ සීආර්එම් යන්ත්‍ර ජාලය හරහා ඉතුරුම් ප්‍රවර්ධනය තුළින් අපගේ ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාප්තිය අප විසින් අඛණ්ඩව සිදු කෙරෙයි. අයිඕඑස් ඇන්ට්‍රොයිඩ් හා නුවාවෙයි යන ප්‍රධාන ජංගම යෙදවුම් වල ක්‍රියාත්මක කිරීමේ පහසුකම ඇති අපගේ NSB Pay App හරහා මීට වැඩිදුර සහය සැලසෙයි. තවදුරටත් තිරසාර බැංකුකරණයක් උදෙසා ඩිජිටල් යටිතල පහසුකම් හා යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම කෙරෙහි අපි කැපවී සිටිමු.

**උපාය මාර්ග**

බැංකුවේ ඉහළම මට්ටමේ සුරක්‍ෂිත බව සහතික කරමින් විවිධ ආරක්ෂා ක්‍රියා ඇගයීමකට ප්‍රථම අපගේ උපාය මාර්ගික ස්ථානගතවීම තීරණය කෙරෙයි.

පිටු අංක 54 - 66

**අංශ වශයෙන් ගත්විට කාර්ය සාධනය**

මෙම වර්ෂය තුළ ස්ථාවර කාර්ය සාධනයක් ප්‍රකට කිරීමට පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, ජාත්‍යන්තර බැංකුකරණය හා භාණ්ඩාගාර අංශය යන බැංකුවේ සිව් ප්‍රධාන අංශයන්ම සමත් විය.

පාරිභෝගික බැංකුකරණ අංශය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වඩාත්ම ලාභදායී ව්‍යාපාරික සාධකය බවට පත් වෙමින් පාරිභෝගික බැංකුකරණ ණය හා කාඩ්පත් වෙනුවෙන් ගාස්තු මත පදනම් වූ ආදායම් ඉහළ යාම හේතුවෙන් ගෙන මෙම අංශය, ඉද්ධ මෙහෙයුම් ආදායමින් 32.5% ක් පෙන්වුම් කරන ලද අතර 2021 දී රු.බි.17.4 ක අගයක් ගනු ලැබිණි. කෙසේ වුවද, වර්ෂය තුළ සංචලනය කළ තැන්පතු ප්‍රමාණය පෙර වර්ෂයට සාපේක්‍ෂව රු.බි. 192.6 දක්වා 5.3% කින් අඩු විණි. උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළයාම මගින් ඇති වූ ජීවන වියදම ඉහළ නැගීම හා බැංකුවල තැන්පතු මත සෘණ ප්‍රතිලාභ මීට හේතු විය.

බලශක්තිය, උපයෝගීතා, යටිතල පහසුකම්, පුනර්ජනනීය බලශක්තිය, හරිත ව්‍යාපාර හා මූල්‍ය ආයතන ආදී ක්ෂේත්‍රයන්හි වර්ධනය කෙරෙහි අපගේ ආයතනික බැංකුකරණ අංශයේ අවධානය යොමු විණි. මේ යටතේ රු.බි. 28.5 ක අගයක් ගත් ණය මුදා හරින ලද අතර පිළිවෙලින් රු.බි. 14.1 ක් හා රු.බි. 13.2 ක් බැගින් වූ ව්‍යාපෘති ණය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) හා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සැපයිණි. එමෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ තාක්‍ෂණික ව්‍යාපෘති සංවර්ධනය පිණිස ටෙක්නො පාක් ඩිවෙලොප්මන්ට් සමාගම වෙත රු.මි.750 ක ණය පහසුකම් ප්‍රදානය කෙරිණි. ඉහත සියලු කරුණු හමුවේ වුවද ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2.1% ක් වැනි අඩු අක්‍රීය ණය අනුපාතිකයක් සිය ආයතනික බැංකුකරණ කටයුතුවලදී පවත්වා ගැනීමට සමත් විය.

අප විසින් ජාත්‍යන්තර බැංකුකරණ අංශයේ මෙහෙයුම් පවත්වා ගැනීමට උත්සුක වුවද එය 2021 වර්ෂය තුළ අපගේ විදේශ විනිමය තැන්පතු සංචිතය නිශ්චලව පැවතීම හේතුවෙන් වර්ධනයක් පෙන්වුම් නොකළ අංශ අතරින් එකකි. 2020 වසරේ වාර්තා වූ රු.බි. 3.5 ට සාපේක්‍ෂව මෙවර සංචනය රු.මි.16.4 ක් විය. ශ්‍රී ලංකා රුපියලෙහි අගය පහත වැටීමත් බැංකු පද්ධතිය හරහා මෙරටට ලැබෙන විදේශ විනිමය ගලාඒම් විශාල වශයෙන් අඩුවීමත් හේතුවෙන් 2021 තුළ බැංකු මාර්ගයෙන් මෙරටට පැමිණි ප්‍රේෂණ අගය වසර 10 ක් තුළ අඩුම අගය විය. මෙවන් තත්වයක් හමුවේ වුවද ජාතික

ඉතිරිකිරීමේ බැංකුව සිය ශක්තිය විදහා පාමින් 2020 එම කාලසීමාව තුළ වාර්තා කළ ප්‍රේෂණ ප්‍රමාණය වූ රු.බි.56.2ට සාපේක්‍ෂව 2021 තුළ රු.බි. 57.1 ක ප්‍රේෂණ වාර්තා කිරීමට සමත් විය. ඒ හේතුවෙන් 2020 දෙසැම්බර් මස පැවති 4.25% ක් වූ ප්‍රේෂණ වෙළෙඳපල කොටස 2021 දෙසැම්බර් මස වන විට 5.25% දක්වා වර්ධනය විය.

ක්ෂේත්‍රයේ ප්‍රවණතාව පිළිබිඹු කරමින්, වෙළෙඳපල තුළ ඩොලර් හිඟය, අභ්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ සීමා කිරීමට රජයේ මූලපිරීම, සිය වෙළෙඳ කටයුතු සුමටව පවත්වාගෙන යාමට අවහිරතා ඇති කරමින් රට තුළ විටින්විට පැවති අගුළු දැමී යනාදී හේතු මත බැංකුව හරහා සිදු වූ වෙළෙඳ කටයුතුවලට විශාල බලපෑමක් එල්ල වූයෙන් එය වෙළෙඳ මූල්‍යනය ව්‍යාපාරික කටයුතු වෙතද එල්ල කළ බලපෑම සුවිසල් විය. ප්‍රමුඛ වර්ධනයක් පෙන්නුම් කළ හැකි වෙළෙඳපල තුළ අපගේ වෙළෙඳපල කොටස වැඩිදියුණු කර ගැනීම කෙරෙහි එළඹෙන වර්ෂය තුළ අපගේ අවධානය යොමු වේ.

2021 වර්ෂය තුළ 55.6% ක බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායමට බැංකුවේ භාණ්ඩාගාර අංශය මගින් කැපී පෙනෙන දායකත්වයක් දක්වන ලදී. ශුද්ධ පොලී ආදායමෙහි කැපී පෙනෙන වැඩිවීම මීට හේතු විය. 2021 තුළ පැවති වෙළෙඳපල විචල්‍යතා, බැංකුවේ ළවයිල මට්ටම් කළමනාකරණයට හා වත්කම් හා වගකීම් කල්පිරීම් අධීක්‍ෂණය ආදී භාණ්ඩාගාර අංශයේ භූමිකාව වර්ධනය කරන ලදී. අංශය විසින් ළවයිලතා ආවරණ ශක්තිමත් කිරීමද අඩු පිරිවැයට සාර්ථකව අරමුදල් ඉහළ නැංවීම ද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හා රාජ්‍ය සුරැකුම්පත් වෙත යොමු වී තිබූ දිගුකාලීන ආයෝජන අධීක්‍ෂණය ද සිදු කෙරිණි. 2021 අවසානය වන විට රාජ්‍ය සුරැකුම්පත් කළඹ රු.බි. 834.1 ක්ව පැවති අතර හිමිකම් කළඹ රු.බි. 427.4 ක ලාභයක් සමග සාර්ථක කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් රු.බි.5.2 ක් ලෙස සනිටුහන් විය.

**අවදානම් කළමනාකරණය හා පාලනය**

සිය සාර්ථක අවදානම් කළමනාකරණය හා වගකීම් සහගත පාලනය හේතු කොට ගෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාවර බැංකුවක් ලෙස සිය ස්ථානය අඛණ්ඩව රැක ගැනීමට සමත් විය. ණය පමා සහන හා ඒ ආශ්‍රිත ව්‍යාප්ති සම්බන්ධයෙන් ගත් විට දිගුකාලීන ස්ථාවරත්වය ප්‍රමුඛත්වයෙහිලා සලකනු ලබන තුළනාත්මක අවදානම් ගැනීමක් බැංකුව සතු හෙයින් මෙය විශේෂයෙන් වැදගත්ය.

2021 වසර තුළ වත්කම්වල ගුණාත්මකභාවය කළමනාකරණය කර ගැනීම ප්‍රධානතම ප්‍රමුඛතාවය විය. එමෙන්ම බැංකු ක්ෂේත්‍රය තුළ සෞඛ්‍ය ආයතන හා සසඳන විට අඩුම අක්‍රීය ණය අනුපාතයක් වාර්තා කළ ආයතන අතරින් එකක් බැව් අවසන් වරට ප්‍රකාශිත තොරතුරු අනුව ප්‍රකාශ කළ හැකි බව මම සතුටින් දන්වමි.

බැංකුවේ සුරක්ෂිත බව සහතික කරනු වස් අනුමත සීමාවන් ඇතුළත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවදානම් සීමා පනවන බැවින් සාමාන්‍යයෙන් ගත් විට බැංකුවේ අවදානම් කළමනාකරණ උපාය මාර්ග වඩාත් විවික්ෂණශීලී දැක්මක් මත පිහිටුවනු ලබයි.

අවිනිශ්චිත වෙළෙඳපල තත්ත්වයන් සලකන කළ, අදාළ අවදානම් නිරාවරණයවීම් හා අනුගතව බැංකුව විසින් එහි අවදානම් නිරාවරණයවීම් අවම කර ගනිමින් මෙහෙයුම් වාතාවරණය මැද සියලු තීරණ ගනු ලබන බවට සහතික වෙයි.

**අපගේ කාර්ය මඩුල්ල**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අපගේ අගනාම වත්කම අප කාර්ය මඩුල්ලයි. එබැවින් ඉලක්කගත පුහුණුව, සහයෝගශීලී කාර්යාල ස්ථාන හා ආකර්ෂණීය වේතන හරහා මවුන්ගේ කුසලතා දියුණු තියුණු කිරීමට අපි කැප වෙමු. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දැක්ම මගින් ජව සම්පන්න වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත ඇල්මැතිව හා අභිමානයෙන් යුතු කාර්ය මණ්ඩලයක් දැකීම, මාගේ පෞද්ගලික අභිලාෂයයි. එහෙයින් බැංකුවේ උපාය මාර්ගික ඉලක්ක, ක්ෂේත්‍රය තුළ එහි පරිණාමය හා සිටිපිටිකරණය ඔප් නැංවුණු කාර්යාල තුළ එහි ආයෝජනය යනාදිය සේවක ශක්තා වෙත සෘජුවම සැබැඳි, සේවක ප්‍රජාව හා අනුගත ආයතනයක් නිර්මාණය වනු පිණිස කටයුතු කරමු.

මේ උදෙසා අපගේ වැඩිහිටි, අත්දැකීම් බහුල කුසලතා පුරුණ පුද්ගලයින් රඳවා ගැනීම වැදගත් බව අපගේ විශ්වාසයයි. ඒ අතරම 2000 වසරින් පසු උපන් තරුණ ජවය වෙතද ආයෝජනය කිරීම මගින් වත්මන් ප්‍රවණතා සමගින් බැංකුව කරට කර සිටිනු දැකීම අපගේ අවශ්‍යතාවයයි. මෙම දෙවැදෑරුම් ප්‍රවේශය මත එළඹෙන වසර තුළ කැපී පෙනෙන කාර්ය සාධනයක් අත්පත් කර ගැනීමට හැකි තුළනාත්මක ශ්‍රම බලකායක් බැංකුව සතු බැව් අපි තරයේ විශ්වාස කරමු.

**අපගේ තිරසාර වටිනාකම් උත්පාදනය පිළිබඳ ඉදිරි දැක්ම**

බැංකුවට සිය ව්‍යාපාරික කටයුතු කරගෙන යාම අවැසි ස්ථාවර පදනම පවතින බැව් සහතික කරගනු පිණිස සමස්තයක් ලෙස අපගේ ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීමෙහිලා නිරත වන්නෙමු. මූල්‍යමය වශයෙන් අපගේ අයවැය තුළ පනවා ඇති මූල්‍ය ඉලක්ක අත්පත් කර ගැනීමේ අරමුණින් දැඩි පිරිවැය කළමනාකරණයට මෙන්ම අපගේ ස්වභාවික ප්‍රාග්ධනය සංරක්ෂණය කරනු වස් තිරසාර නිමැවුම් හා සේවා නිර්මාණය කරන අතර උපාය මාර්ගික ව්‍යාපාරික සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන්නෙමු. වටිනාකම් උත්පාදනය මත තව දුරටත් අපගේ තිරසාර බව පිළිබඳ මග පෙන්වීමක් ලැබෙන හෙයින් වඩාත් සිපිටිල්කරණගත පද්ධතියකට පරිවර්තනය වනු වස් බුද්ධිමය කුසලතා ඉහළ නැංවීමෙන් වඩාත් කාර්යක්ෂම ඩිජිටල් වේදිකාවන් වෙත යොමු වී අප බැංකුකරණ ක්‍රියාවලීන්ට වැදගත් නිෂ්පාදන ප්‍රාග්ධනයෙහි ආයෝජනය කිරීම ද අඛණ්ඩව සිදු කරමු. මේ සියල්ල ගත් විට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වටිනාකම් උත්පාදන ක්‍රියාවලීන් නැවත වරක් අප පාර්ශ්වකරුවන්හට ප්‍රතිලාභ ගෙන එන හෙයින් අප කාර්ය මඩුල්ලත්, අප සමාජ සම්බන්ධතාත් ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්වයි.

සාරාංශයක් ලෙස ගත් විට සියලුම ප්‍රාග්ධන ඒකක වෙතින් වටිනාකම් උකහා ගෙන යළි එම වටිනාකම් එකතු කළ අගය සහිතව සමාජයට තිලිණ කරන ආයතනයක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව දිගින් දිගටම කටයුතු කරනු දැකීම මාගේ අභිමානාර්ථයයි. ඉදිරියේදී ඇති විය හැකි අභියෝග අභියෝගාත්මක කාලයන්හිදී අපහට ආයතනයක් ලෙස ශක්තිමත්ව නැගී සිටීමට මෙලෙස සෑම ව්‍යාපාරික අංශයක් සමගම බැඳී සිටීමට අපට ඇති මෙම හැකියාව ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමු.

සෑම කල්හිම මෙන්ම රජය හා නියාමන බලධාරීන් සමගින් එක්ව යළිත් වරක් ශ්‍රී ලාංකික ආර්ථික පුනරුදයක් ඇති කරලීමට අපි අඛණ්ඩව කටයුතු කරමු.

**කෘතඥතාව**

මෙම අභියෝග සපිරි වසර ජය ගැනීමට සහාය වූ නොයෙකුත් ආයතන හා පුද්ගලයින් හට මාගේ කෘතඥතාවය පළ කිරීම මා සතු රාජකාරියක් මෙන්ම ගෞරවයක් ලෙස ද මම සලකමි. සමාලෝචනයට බඳුන් වූ වසර තුළ නොසැලෙන හිතෙහිභාවයක් පෙන්නුම් කළ අප ගනුදෙනුකාර හවතුන් හට මාගේ ස්තූතිය පළමුව පුද කරනු කැමැත්තෙමි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව


අතිරේක තොරතුරු
මූලාසනය
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පුරවිකාව
→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

ශ්‍රී ලංකාව තුළ සුරක්ෂිතව බැංකුව ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ස්ථානය පවත්වාගෙන යාමට ඉවහල් වූයේ අපගේ හැකියාව පිළිබඳ ඔබ තබන ලද විශ්වාසයයි.

පොදු අරමුණක් සාක්ෂාත් කරගනු වස් උපායමාර්ග පැනවීමෙන් හා එකී උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමෙහිලා දක්වන ලද කැපවීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරිත්ව කණ්ඩායම හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක මණ්ඩලයට මාගේ ස්තූතිය පළ කරමි. මෙම වර්ෂය මැනවින් කළමනාකරණය කර ගැනීමට හැකි වූයේ අප සියලු දෙනාගේ කණ්ඩායම් හැඟීම නිසා බව පැහැදිලිවම කිව යුතුමය.

බැංකුවේ සාර්ථකත්වයට නැතුවම බැරි සියලුම රාජ්‍ය ආයතන වෙත මාගේ ස්තූතිය පළ කරනු කැමැත්තෙමි. ගරු, අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා, භාණ්ඩාගාර ලේකම් හා නිලධාරීන් සියලු දෙනාහට, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඇතුළු නිලධාරී මණ්ඩලයට, නීතිපතිතුමා හා විගණකාධිපති ඇතුළු කාර්ය මණ්ඩලයට සෙසු නියාමන බලධාරී ප්‍රධානීන්ට හා එම කණ්ඩායම් වෙත, තැපැල්පතිතුමා ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට වර්ෂය පුරා අප වෙත දක්වන ලද රාජ්‍ය සහයට ස්තූතිවන්ත වෙමි.

බැංකුව තුළ මෙන්ම සෙසු රාජ්‍ය ආයතන සමග ද පවත්වා ගනු ලබන අඛණ්ඩ කණ්ඩායම් හැඟීම, අද මෙන්ම හෙටද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බැංකුව ලෙසින් සාර්ථකව කටයුතු කිරීමට සහ ඕනෑම අර්බුදයකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මුහුණදීමට ඇති හැකියාව සහතික කරන්නක් බව මාගේ විශ්වාසයයි.



එම් පී ඒ ඩබ්ලිව් පීරිස්  
2022 මාර්තු 24



# 23

## → අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

- අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ව්‍යාපාර ආකෘතිය - 24
- මෙහෙයුම් පරිසරය - 26
- අවදානම් සහ අවස්ථා - 38
- උපායමාර්ගය සහ සම්පත් වෙන්කිරීම - 50
- ඒකාබද්ධ පාර්ශ්වකාර සහභාගිත්වය - 67
- ප්‍රමාණාත්මක කරුණු - 76

අතිරේක තොරතුරු

මූලාසනය

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය


අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →


මෙහෙයුම් පරිසරය පිටු 26 සිට 37 දක්වා

අවිනිශ්චිත භූගෝලීය සහ සමාජ ආර්ථික පරිසරය



අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පුරවිකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

කොවිඩ්-19 හි සමාජ ආර්ථික බලපෑම



වැඩි වූ නියාමන පරීක්ෂා කිරීම

නිමැවුම්	ප්‍රතිඵල
<b>නිෂ්පාදන</b> ( ූ පිටුව 11) <b>තැන්පතු</b> (වාර්ෂික වර්ධනය 15.5%) ඉතුරුම් තැන්පතු කාලීන තැන්පතු	<ul style="list-style-type: none"> <li>රු. බි. 28.4ක බදු පෙර මෙහෙයුම් ලාභය</li> <li>රු. බි. 22.1 ක බදු පසු ලාභය</li> <li>රු. බි. 13.7 ක රඳවාගත් ඉපැයුම්</li> <li>රු. බි. 834.1 ක රජයේ සුරැකුම්පත් කළඹ</li> <li>රු. බි. 3.5 ක ලාභාංශ ගෙවීම්</li> <li>රු. බි. 16.5 ක රජයට දායකත්වය</li> </ul>
<b>ණය නිෂ්පාදනය</b> (වාර්ෂික වර්ධනය 17.8%)  <b>පාරිභෝගික ණයදීම</b> පුද්ගලික ණය නිවාස ණය උකස් අත්තිකාරම් වාහන ණය තැන්පතු වලට එරෙහිව ණය	<ul style="list-style-type: none"> <li>නව අන්තර්ජාල ගනුදෙනුකරුවන් ගණන -27,204</li> <li>ශාඛා ජාලය -261</li> <li>ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර -292</li> <li>මුදල් ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍ර -92 (CRMs)</li> <li>තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල -4,064</li> <li>ICT පද්ධති, ඩිජිටල් අවකාශ, සහ මේස සේවා</li> </ul>
<b>ආයතනික ණයදීම FIS</b> වෙත සෘජු ණයදීම ණය සංගත ව්‍යාපෘති ණය කොවිඩ්-19 සහය ණය	<ul style="list-style-type: none"> <li>වෘත්තීමය වශයෙන් නියුක්තා සහිත සේවකයින් 140ට වැඩිය</li> <li>ඉහළ රඳවා ගැනීමේ අනුපාතය - 98.6%</li> <li>අභිප්‍රේරිත සහ නියුක්ත සේවකයින් -4,616</li> <li>පුහුණු පැය 42,553</li> <li>99.7% පුහුණු නිවාඩුවෙන් පසු ආපසු පැමිණ ඇත</li> <li>කාන්තා සේවිකාවන්ගෙන් 55%</li> </ul>
<b>සේවා</b> ( ූ පිටුව 11) අභ්‍යන්තර හා බාහිර ප්‍රේෂණ වෙළෙඳ මූල්‍ය	<ul style="list-style-type: none"> <li>නව පාරිභෝගික ගිණුම් - මිලියන 21.8</li> <li>100% දේශීය රැකියා</li> <li>රු.බි. 16.5 ක් රජයට දායකත්වය</li> <li>කම්කරු සංගම් සමග සාමූහික ගිවිසුම් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම</li> </ul>
<b>පාරිසරික තිරසාරභාවය</b> ( ූ පිටුව 469 සිට 472) ප්‍රධාන නිර්ණායකය අනුව GRI අන්තර්ගත දර්ශකය	<ul style="list-style-type: none"> <li>DSS අනුකූලතාව සාක්ෂාත් කර ගත් එකම රාජ්‍ය බැංකුව</li> <li>ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ මිලදා පරම්පරාවේ විශේෂාංගවලට අනුකූලව සිද්ධි ප්‍රතිචාර හැකියාවන් තබා ගැනීම සඳහා තොරතුරු ආරක්ෂණ අංශය සහ තෙවන පාර්ශ්වයක් යටතේ 24/7 ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය</li> <li>ශ්‍රී ලංකා මහ බැංකුව විසින් " තාක්ෂණ අවදානම් ඔරොත්තු දීමේ දිශානතිය" දර්ශනයේ දක්වා ඇති සියලුම සන්ධිස්ථාන සාක්ෂාත් කර ගැනීම</li> <li>ජංගම ගෙවීම් යෙදුම</li> <li>ප්‍රමුඛ සැපයුම්කරුවෙකු විසින් මානව සම්පත් තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම</li> <li>සම්මාන සහ පිළිගැනීම්</li> </ul>
<b>බලශක්ති පරිභෝජනය</b> 33,539 GJ <b>ජල පරිභෝජනය</b> 88,986m <sup>3</sup> <b>රු. මි. 3.8</b> හරිත ණය ලබා දී ඇත <b>ශාඛා/නිවාඩු බංගලා 42ක්</b> සුර්ය ශක්තිය බවට පරිවර්තනය කර ඇත	<ul style="list-style-type: none"> <li>අඩු කාබන් පියසටහනක් සහිත ව්‍යාපාරික මෙහෙයුම්</li> <li>SDGs සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට/ශ්‍රී ලංකාවට සහාය වීම</li> <li>වගකීම් සහිත පරිභෝජනය සහ ණය දීම</li> </ul>

බාධාකාරී තාක්ෂණය හා තරගකාරීත්වය

තිරසාර වටිනාකම් නිර්මාණ හුවමාරුව	SDG දායකත්වය
<ul style="list-style-type: none"> <li>මූල්‍ය ප්‍රතිලාභ ලබාදීම</li> <li>බැංකුව</li> <li>කොටස් හිමියන්</li> <li>ප්‍රාග්ධනය සපයන්නන්</li> </ul>	<ul style="list-style-type: none"> <li>ආර්ථික වටිනාකම නිර්මාණය කිරීම:</li> <li>පුළුල් පාර්ශ්වකරුවන්</li> <li>ශ්‍රී ලංකා ආර්ථිකය</li> </ul>
<ul style="list-style-type: none"> <li>ස්වයං සේවා මාර්ග හරහා වටිනාකම් කොටස</li> <li>වටිනාකම් දාම හරහා ඩිජිටල් පරිවර්තනය</li> <li>ව්‍යාපාර අඛණ්ඩතාවය</li> <li>භෞතික සහ ඩිජිටල් යටිතල පහසුකම් විශ්වසනීයත්වය</li> </ul>	<ul style="list-style-type: none"> <li>මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ වර්ධිත ඵලදායීතාව</li> <li>පහසු බැංකු ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හරහා මූල්‍ය නිෂ්පාදන සහ සේවා සඳහා වැඩි දියුණු කළ ප්‍රවේශය</li> </ul>
<ul style="list-style-type: none"> <li>ඉහළ දක්ෂතා සහිත නියැලුණු සේවකයින්</li> <li>අපගේ ව්‍යාපාර කාර්යසාධනය සාර්ථකව මෙහෙයවමින් අපගේ ගනුදෙනුකරුවන් අවබෝධ කර ගැනීමට සහ සේවය කිරීමට අපගේ හැකියාව ඉහළ නැංවීම</li> <li>ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ අපගේ පාර්ශ්වකරුවන්ට වටිනාකමක් ඇති කිරීම සඳහා අපගේ උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>වේගවත් සහ අනපේක්ෂිත සංවර්ධනයන් සිදුවන ගතික සහ පුරෝකථනය කළ නොහැකි පරිසරයක පීඩනය යටතේ වටිනාකම නිර්මාණය කිරීම</li> <li>ශ්‍රී ලාංකිකයන් ව සෘජු හා වක්‍ර රැකියා බිහි කිරීම</li> </ul>
<ul style="list-style-type: none"> <li>සමාජ බලපත්‍රය පවත්වාගෙන යාම</li> <li>මූල්‍ය අන්තර්කරණය</li> <li>සාධාරණ, විනිවිද සහ සදාචාරාත්මක කළමනාකරණ පද්ධති</li> <li>සාධාරණ සහ සමාන ටෙන්ඩර් ක්‍රියාවලිය</li> </ul>	<ul style="list-style-type: none"> <li>ගනුදෙනුකාර අන්දැකීම් සහ සේවා සැපයීම මත ගනුදෙනුකාර අපේක්ෂාව ඉක්මවා යාම</li> </ul>
<ul style="list-style-type: none"> <li>ඌක්තිමත් සන්නාම තත්ත්වය</li> <li>ණය ශේෂිත කිරීම අඛණ්ඩව පවත්වා ගෙන යාම</li> <li>තැන්පතු සහ පොලී සඳහා 100% රජයේ ඇපකරය</li> <li>සුවිශේෂී පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවා</li> </ul>	<ul style="list-style-type: none"> <li>මූල්‍ය අන්තර්කරණය</li> </ul>
<ul style="list-style-type: none"> <li>බලශක්ති පරිභෝජනය 33,539 GJ</li> <li>ජල පරිභෝජනය 88,986m<sup>3</sup></li> <li>රු. මි. 3.8 හරිත ණය ලබා දී ඇත</li> <li>ශාඛා/නිවාඩු බංගලා 42ක් සුර්ය ශක්තිය බවට පරිවර්තනය කර ඇත</li> </ul>	<ul style="list-style-type: none"> <li>බලශක්ති කාර්යක්ෂම සහ හරිත මූල්‍ය පිරිමි</li> <li>වේගවත් ඩිජිටල්කරණය</li> </ul>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

සුර්විකාව

ජාතික ඉතිහාසයේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ව්‍යාපාර ආකෘතිය

අතිරේක තොරතුරු
මූලාශ්‍රය වාර්තා
පාලනය
කමේතාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පුළුබිකාව
→ මූලාශ්‍රය වාර්තා වාර්තාව 2021 ජාතික ඉතිහාසයේ මැනුම

## ගෝලීය ආර්ථිකය

### ගෝලීය ආර්ථික වර්ධනය


2022 ජනවාරි වර්ෂීඛ ඉකොනෝමික් අවුට්ලුක් අනුව, කොවිඩ්-19 හදිසි නැගී සිටීම සහ අඩු වූ මූල්‍ය සහය මෙන්ම කල්පවතින සැපයුම් බාධක පිළිබිඹු කරමින් ගෝලීය වර්ධනය 2021 දී 5.9% සිට 2022 දී 4.4% දක්වා මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය 2021 ඔක්තෝබර් වර්ෂීඛ ඉකොනෝමික් අවුට්ලුක් හි පුරෝකථනයට වඩා 2022 සඳහා ප්‍රතිශත අගයෙන් භාගයක පහළ යාමක් වන අතර විශාල ආර්ථිකයන් එනම් එක්සත් ජනපදය හා චීනය තුළ පුරෝකථනය කළ වෙළෙඳපොළ පහළ වැටීම පිළිබිඹු කරයි. තවද, ගෝලීය වර්ධනය 2023 දී 3.8% දක්වා පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රකෘතියේ වේගය මන්දගාමී විය. සංශෝධිත උපකල්පන මත පදනම්ව හොඳ මූල්‍ය ප්‍රතිපත්ති පැකේජය මූලික මට්ටමෙන් ඉවත් කිරීම, මුදල් පහසුකම් කලින් ඉවත් කර ගැනීම සහ අඛණ්ඩ සැපයුම් හිඟය යන සංශෝධිත උපකල්පනයක් මත පදනම්ව, 1.2% ක තවදුරටත් පහළට සංශෝධනයක් යොදන ලදී.

සේවා නියුක්තිය පූර්ව වසංගත මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින අතර, පසුගිය වසරේ 6.7% ක අගයක් වූ විරැකියා අනුපාතය 2021 දෙසැම්බර් මාසයේදී 3.9% දක්වා අඩු විය. භාණ්ඩ මත පාරිභෝගික වියදම් 2021 වසන්තයේ දී ඉහළ මට්ටමක සිට පහත වැටී ඇති නමුත් බොහෝ අවස්ථාවලදී වසංගතය හරහා ලබාගත නොහැකි වූ භාණ්ඩවලින් හා

හේතුවෙන් ගෘහාශ්‍රිත සැලකිය යුතු ඉතිරියක් රැස් කර ගෙන ඇත. පාරිභෝගික මිල ගණන් ආර්ථිකය යලි විවෘත වීමත් සමඟ තියුණු ලෙස වැඩි වී ඇත.

වඩා ඉහළ ව්‍යාපාර යෙදවුම් පිරිවැය සහ ගෘහස්ථ ඉල්ලුම තුළ අපේක්ෂිත අනාගත වර්ධනය අවදානම වැඩි කරමින් සිටින අතර, උද්ධමන වර්ධනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා දිගුකාලයක් පූර්ව වසංගත මට්ටම්වලට වඩා ඉහළ අනුපාතවල පවතිනු ඇත. ෆෙඩරල් සංවිනය (Fed) ආර්ථික දුර්වලවීම සම්පූර්ණයෙන් අවශෝෂණය කරන තුරු සහ ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසාධනය වන තුරු අතිවිශේෂ ප්‍රතිපත්ති සහය පවත්වා ගැනීමට බැඳී ඇත. ෆෙඩරල් සංවිනයෙන් 2022 ලින් වර්ෂයේ පොලී අනුපාත ඉහළයාමේ ක්‍රියාවලිය ආරම්භවීම අපේක්ෂා කෙරේ.



මූලාශ්‍රය: වර්ෂීඛ ඉකොනෝමික් අවුට්ලුක් අප්‍රේව් - 2022 ජනවාරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

## ගෝලීය ආර්ථිකය - කලාපීය අපේක්ෂාවන්

එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදනය 2020 දී 3.4%ක සංකෝචනයෙන් පසු 2021 දී 5.5% දක්වා වැඩි විය. කෙසේ වෙතත්, පවතින සැපයුම් දාම බිඳවැටීම් සහ සමහර කලාපවල කොවිඩ්-19 අඛණ්ඩව පැතිරීම මධ්‍යයේ ගිම්හානයේදී ආර්ථික

නැවත විවේක සහ ආගන්තුක සන්කාර සේවා වෙත වියදම් භ්‍රමණයවීම නිසා සේවා මත වියදම් වැඩි වී ඇත.

වෙවරස් තර්ජනය දිගටම ලිහිල් වන බැවින්, වියදම් තවදුරටත් ප්‍රකෘතිමත් වීමට සහාය වීම සඳහා සුවිශේෂී රාජ්‍ය ආදායම් මාරු කිරීම්

පුරෝපය තුළ, දළ දේශීය නිෂ්පාදනය සාමාජික රටවල්වල සීමා කිරීමේ ඉවත් කිරීමත් සමඟ 2020 දී 6.5%කින් පහළ යාමකින් පසු 2021 දී 5.2%කින් ඉහළයාම අපේක්ෂා කෙරේ.

චීනය තුළ, ශුන්‍ය ඉවසුම් කොවිඩ්-19 ප්‍රතිපත්තියට අදාළ වසංගතය පෙළඹ වූ බිඳවැටීම් සහ දේපල සංවර්ධකයින් අතර දිගටම මූල්‍ය පීඩනය සහ පසුකාලීනව නිවාස ක්ෂේත්‍රයේ බිඳවැටීම වඩා පුළුල් පහත වැටීමක ආරම්භය පුරෝකථනය කරයි. ඊට අමතරව, එහි පුද්ගලික පරිභෝජනය සංචාරක සීමාකිරීම් නැවත නැවත ඇතිවීම සහ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා දර්ශනය පිරිහීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩුයැයි තක්සේරු කෙරේ. නිශ්චල දේපල තුළ වඩා අඩු ආයෝජනය සමඟ, මෙම සාධකවලින් 2022 සඳහා වර්ධන පුරෝකථනය චීනය ගෝලීය වර්ධනය සඳහා 4.8%ක තබමින් 2022 මූල සඳහා 0.8%කින් පහළට ප්‍රතිශෝධනය කර ඇති බව අදහස් කර ඇත.

ප්‍රාදේශීයව, 2022-23 තුළ, නැගෙනහිර ආසියාව සහ පැසිපික් හැර, වඩාත් නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වන (EMDE) ආර්ථික කලාපවල වර්ධනය වසංගතයට පෙර දශකය තුළ සාමාන්‍ය අනුපාත ප්‍රතිවර්තනය කිරීම ප්‍රක්ෂේපනය කෙරේ. කෙසේවෙතත්, වාර්ෂික යෙදවුම සියලුම EMDEs කලාපවල පූර්ව වසංගත ප්‍රවණතාවයට පහළ පවත්වා ගැනීමට සකස් කරන අතර එය උසස් ආර්ථිකයන් මත දක්වා ඇති අපේක්ෂාවන් සමඟ වෙනස් වන අතර එහිදී කලාපය හරහා ප්‍රතිසාධනයේ අසමාන අගයක් පෙන්වමින් මෙම පරතරය සම්පූර්ණව පුරෝකථනය කෙරේ.

අපේක්ෂාව වන්නේ එක පුද්ගල පදනම මත, සංචාරක කර්මාන්තය මත යැපෙන දුපත් ආර්ථිකයන් වැනි 2020 දී ගැඹුරුම හැකිලීම් අන්විද ඇති ආර්ථිකයන් පසුපස ප්‍රකෘතිමත් වීම අත්හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. 2022 ජනවාරි ග්ලෝබල් ඉකොනොමික්ස් ප්‍රොස්පෙක්ට්ස් මගින් නැගෙනහිර ආසියාව, පැසිෆික්, ලතින් ඇමරිකාව, කැරිබියන්, මැද පෙරදිග, උතුරු අප්‍රිකාව තුළ ආර්ථිකයන්ගෙන් අඩක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සහ උප සහරා අප්‍රිකාවේ ආර්ථිකයන්ගෙන් පහෙන් දෙකක් තවමත් 2023 වන විට ඔවුන්ගේ 2019 එක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත මට්ටම්වලට වඩා පහළ පවතිනු ඇති බවට පුරෝකථනය කරයි.

### ගෝලීය ආර්ථිකය - දැක්ම

වසංගතය එහි තුන්වන වසරට පැමිණ ඇති බැවින්, එලදායි ගෝලීය සෞඛ්‍ය උපාය මාර්ගයක් අත්‍යවශ්‍ය වේ. තවදුරටත් කොවිඩ්-19 ප්‍රභේදවල අවදානම අඩු කිරීම සඳහා ලෝකයට එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම, වඩා යහපත් ලබාදීමේ ක්‍රම සහ සාධාරණ බෙදාහැරීමේ ක්‍රමයක් අවශ්‍ය වේ. දේශගුණික විපර්යාස ගෝලීය ආර්ථිකයට සහ එහි ප්‍රතිසාධනයට සහ අනතුර එකට රැස්වීම පාදක කරමින්, 2021 පුරාවට ගංවතුර, නියත සහ ලැවිගිති අඛණ්ඩව පැවතීම බරපතල අවදානම් තවදුරටත් ඇති කරයි. සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ආර්ථිකයන් ගෝලීය සැපයුම් දාමයට දැවැන්ත පීඩනයක් ඇති කරමින් ප්‍රධාන ස්වභාවික ආපදා ඇතිවීමේ තර්ජනයට ලක් වනු ඇත. අඩු ආදායමක් සහ අඩු එන්නත් අනුපාතයක් ඇති රටවලට වඩාත්ම බලපෑම දැනෙනු ඇත.

යුක්ලේන්යයේ පවතින යුද්ධයේ බලපෑම වෙනත් රටවලට සැලකිය යුතු පිටාර ගැලීම් සමඟ ගෝලීය ආර්ථිකයට සහ මූල්‍ය වෙළඳපොළවල් කෙරෙහි ද සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇත. එක්සත් ජනපදය, යුරෝපීය රටවල් සහ වෙනත් අය විසින් රුසියාව මත පනවා ඇති සම්බන්ධිත සම්බාධක දැනටමත් ඉහළ ගොස් ඇති මිල පීඩනයන් මධ්‍යයේ බොහෝ රටවල උද්ධමනය සහ කටයුතු යන දෙකටම අහිතකර කම්පනයක් ඇති කරමින් පවතී. තෙල්, ගෑස් සහ අමුද්‍රව්‍ය වැනි පාරිභෝගික භාණ්ඩවල මිල කෙරෙහි යුද්ධය අහිතකර බලපෑමක් ඇති කරයි. ලෝක ආර්ථිකය වසංගතයෙන් යථා තත්ත්වයට පත්වන බැවින්, අර්බුදය ප්‍රතිපත්තිමය හු දර්ශනය තවදුරටත් සංකීර්ණ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

### ශ්‍රී ලංකා ආර්ථිකය - දළ විශ්ලේෂණය

ශ්‍රී ලංකා ආර්ථිකය 2020 දී 3.6% ක සංකෝචනයෙන් ප්‍රතිසාධනය වෙමින් 2021 දී 3.7ක දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් වාර්තා කළේය. 2021 වසරේ 1 සහ 2 කාර්තුවල වඩාත් පාලිත කොවිඩ් පරිසරයක් තුළ ආර්ථික කටයුතුවල පුළුල්ව හමුවේ ආර්ථික වර්ධනය පිළිවෙලින් 4.2% න් සහ 12.4% ක් වාර්තා කළේය. කෙසේ වෙතත්, කොවිඩ්-19 හි තුන්වන රැල්ල සහ යෙදවුම් මිල ඉහළ යාම 2021 3 කාර්තුවේදී 1.5% හැකිලීමක් වාර්තා කිරීමට වර්ධන ප්‍රවර්තක ශක්තියට බාධාවක් විය. වසංගතයෙන් ඇතිකළ අගුළු දැමීම ඉවත් කිරීම සහ වේගවත් එන්නත් නිකුත් කිරීම මගින් පාදක වූ ආර්ථික කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට ප්‍රබෝධය 2021 වසරේ 4 කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතය 1.8% ක වර්ධනයක් ඇති වීමට හේතු විය.

රසායනික පොහොර ආනයන සීමා කිරීම් හමුවේ සැපයුම් හිඟය මත කෘෂිකර්ම අංශය 2021 වසරේ 4 කාර්තුවේදී සංකෝචනය වී ඇත. ගැඹුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ (PMI) අඛණ්ඩ වර්ධනය ආනයන සීමා කිරීම්, වරාය තදබදය, අමුද්‍රව්‍ය හිඟය සහ ණයවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතා තුළ වුවත් ඉහළ ගිය කර්මාන්ත කටයුතු පිළිබිඹු කරයි. අඩුවෙන් බලපෑමක් ඇති සේවා අංශය පුළුල් ලෙස සමඟලාව පවතිනු ඇතැයි දැනී යනු ඇත.

### ශ්‍රී ලංකා ආර්ථිකය - අනාගත දැක්ම

ශ්‍රී ලංකාව අගුණ දැමීම, සීමා කිරීම් සහ වෙනත් ප්‍රතිවිපාක මගින් විශාල අවධානයක් ඇති කරමින් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් කරන ලදී. බාහිර ණය සහ මූල්‍ය හිඟය තීරණාත්මක ගැටළු අතර පැවතීම සමඟ මෙය පෙර පැවති ආර්ථික අභියෝග සඳහා සැලකිය යුතු දුෂ්කරතා ඇතිකරන ලදී.

නිරාවරණ දැනටමත් අභියෝගාත්මක පදනමකින් වීම සහ පවතින මූලධර්ම කෙටි කාලීන සංක්‍රාන්තියක් සඳහා ප්‍රමාණවත් සහයෝගයක් ලබා නොදීම තුළ, බලපෑම් මධ්‍ය කාලීනව දැනේ යැයි අපේක්ෂා කෙරේ.

කොවිඩ්-19 හි ඔමික්‍රොන් ප්‍රභේදයේ ධනාත්මක ගම්‍යතාවය හමුවේ, ශක්තිමත් එන්නත් කිරීමේ ක්‍රියාවලිය, සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම, ආර්ථික වර්ධනය විරුද්ධ දිශාවට ගමන් කරනු ඇත.

ඉහළයන ආහාර, ඉන්ධන සහ භාණ්ඩ මිලගණන්, වඩා ඉහළ ආනයන මිල ගණන්, සැපයුම් දාම බිඳවැටීම්, විදේශ විනිමය හැකිලීමෙන් ඇතිවන හිඟය, ඉල්ලුම් අංශයේ පීඩනය, හුවමාරු අනුපාත අවප්‍රමාණයවීම 2022 දී උද්ධමනය තවදුරටත් ඉහළට ගෙන යන ලදී. වඩා ඉහළ උද්ධමනයට යමින්, පාදක සාර්ව ආර්ථික දුර්වලතාවය, වසංගතයේ කල් පවතින බලපෑම්, බලශක්ති හිඟය, විශාල බාහිර මූල්‍ය අවශ්‍යතා සහ වෙනත් බාහිර කම්පන ආර්ථික දැක්ම සඳහා අවදානම් ඇති කරයි. 2022 වසර පුරා මතුවන අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයන් වසර පුරා ආර්ථික කටයුතුවලට බලපානු ඇති අතර, විදේශ අරමුදල් සාර්වකව රට වෙනුවෙන් සකස් කළහොත් තත්ත්වය යහපත් වර්ධනය විය හැකිය.

යුක්ලේන්යයේ මෑත කාලීන යුද්ධය සැපයුම් දාම බිඳවැටීම් සහ භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් මෙන්ම දේශීය පෙරමුණෙන්, විශේෂයෙන්ම විදුලිය සහ සැපයුම් බාධා කිරීම් ආකාරයෙන් තවදුරටත් අභියෝග නිර්මාණය කරයි.

මනාව ඉලක්ක කරගත් වර්ධන ප්‍රතිපත්ති හරහා නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයන් සමඟ බාධා රහිත දේශීය නිෂ්පාදනයේ අඛණ්ඩතාව සහ අපනයනවල ගම්‍යතාව සහතික කිරීම සඳහා මෙම බිඳවැටීම් වහාම විසඳීම අත්‍යවශ්‍ය වේ.

රුසියාව සහ යුක්ලේන්යය යන රටවල් දෙකට ශ්‍රී ලංකාවේ මුළු අපනයනය මුළු අපනයනයෙන් 1.4% ට සමාන වූ අතර, ශ්‍රී ලංකාවෙන් මෙම ජාතීන් දෙක වෙත ශ්‍රී ලංකාවේ මුළු තේ අපනයනයෙන් 10.2% ක් අර්ථවත් කරන ප්‍රධාන අපනයනය වේ.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික ෆ්ලැග්ෂිප් ආර්ථික ප්‍රකාශනය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ ණය, අඩු විදේශ සංචිත සහ උද්ධමන පීඩනය හේතුවෙන් පැන නගින සාර්ව ආර්ථික අභියෝග සමඟ පොරබදින බැවින් කොරෝනා වයිරස් රෝග (කොවිඩ්-19) වසංගතයෙන් නිහඬ ප්‍රතිසාධනයක් පුරෝකථනය කරයි. ආසියානු සංවර්ධන බැංකුව 2020 දී 2.4% ට පහළට වැටෙන බවට සහ 2023 දී 2.5% දක්වා සුළු වශයෙන් වර්ධනය වනු ඇති බවට පුරෝකථනය කරයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපණ වටිනාකම ක්‍රියාත්මක කිරීමේ ආකෘතිය

පූර්විකාව

පාඨක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### බැංකු ක්ෂේත්‍රය

#### ලාභදායීතාව

බැංකු ක්ෂේත්‍රයේ ශුද්ධ පොලී ආදායම 2020 දී පැවති රු.බිලියන 427.2 ට සාපේක්ෂව රු. බිලියන 548.9 දක්වා 28.5%කින් වැඩි වී ඇත. පොලී වියදම්වල සැලකිය යුතු අඩුවීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එය 2021 වසර තුළ රු. බිලියන 1,198.3 දක්වා පොලී ආදායම තුළ 3.2%ක සුළු වැඩිවීම හමුවේ රු. බිලියන 649.3 දක්වා 11.5%කින් පහත වැටී ඇත. ඉන්පසුව, ශුද්ධ පොලී ආන්තිකය (NIM) 2020 දී 3.1% සිට 2021 අවසානයේදී 3.4% දක්වා වර්ධනය විය. පොලී නොවන ආදායම ද 2020 දී අනුරූප කාලසීමාව තුළ වාර්තා කළ රු. බිලියන 141.9 ට සාපේක්ෂව 2021 දී රු.බිලියන 166.6 දක්වා 17.4%කින් වැඩි වී ඇත. විදේශ විනිමය ආදායම තුළ 47.1%ක වැඩිවීමක් සමඟ ආර්ථික කටයුතු යථා තත්වයට පත්වීම මෙයට ප්‍රධාන වශයෙන් බලපාන ලදී. කාර්යක්ෂමතා අනුපාතය සිපිටල්කරණය තුළින් කාර්යක්ෂමතා වර්ධනය පිළිබිඹු කරමින් 2020 දී 51.8% සිට 2021 දී 48.1% දක්වා වර්ධනය විය.

මෙම අංශය සුවිශේෂී ලාභයක් වාර්තා කළ අතර එයට ප්‍රධාන වශයෙන් අඩු පොලී අනුපාතවලින් ඇතිකළ වඩා අඩු පොලී වියදම සමඟ වර්ධිත ගාස්තු ආදායම සහ මෙහෙයුම් කාර්යක්ෂමතා හේතු විය. 2021 සඳහා බදු පසු ලාභය 2020 දී රු. බිලියන 135.9 සිට රු. බිලියන 198.4 දක්වා 46.0%කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. බැංකු ක්ෂේත්‍රයේ ලාභදායීතාවයේ ඉහළයාම වත්කම් මත ඉපයීම (ROA) සහ ස්කන්ධය මත ඉපයීම (ROE) තුළ පිළිබිඹු කෙරේ. බැංකු ක්ෂේත්‍රයේ වත්කම් මත ඉපයීම 2020 දී 1.0% සිට 2021 දී 1.2% දක්වා වර්ධනය වූ අතර ස්කන්ධය මත ඉපයීම 2020 දී 11.4% සිට 2021 දී 14.5% දක්වා වැඩි විය.

#### මූල්‍ය තත්ත්වය

2021 අවසානයට බැංකු ක්ෂේත්‍රය බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) 24කින් සහ බලපත්‍රලාභී විශේෂ (LSB) බැංකු 6කින් සමන්විත විය. බැංකු ක්ෂේත්‍රයේ මුළු වත්කම් පදනම 2020 අවසානයට වාර්තාකළ රු. ට්‍රිලියන 14.7 ට සාපේක්ෂව 15.4%ක වර්ධනයක් වාර්තා කරමින් 2021 අවසානයට රු. ට්‍රිලියන 16.9 දක්වා වැඩි විය. වත්කම් වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආයෝජන සමඟ ණය සහ අන්තිකාරම්වල පුළුල්වීමයි.

බැංකු ක්ෂේත්‍රයේ දළ ණය හා අන්තිකාරම් වඩා අඩු පොලී පාලනයකට සහය වෙමින් 2020 දී අනුරූප කාලසීමාව තුළ වාර්තා කළ රු.බිලියන 9.0ට සාපේක්ෂව 2021 වසර තුළ රු. බිලියන 10.5 දක්වා 15.3%කින් පුළුල් වී ඇත. දළ අක්‍රිය ණය අනුපාත (NPL) 2020 දෙසැම්බර්වල 4.9% සිට 2021 දී 4.5% දක්වා සුළු වශයෙන් වර්ධනය වී ඇති අතර එයට ණය හා අන්තිකාරම්වල ණය ගුණාත්මකභාවය සම්බන්ධයෙන් බැංකු විසින් ගන්නා ලද විවක්ෂණ ප්‍රවේශය හේතු විය. කෙසේවෙතත්, ශුද්ධ අක්‍රිය ණය අනුපාතයට විශේෂිත වෙන් කිරීම වඩා ඉහළ වෙන් කිරීමක් අවශ්‍ය කරමින් "ණය අලාභ" වර්ගය යටතේ වර්ගීකරණය කළ අක්‍රිය ණය අනුපාතයේ (72.9%) කොටස වැඩිවීමක් හේතුවෙන් පසුගිය තුළනාත්මක කාලසීමාව තුළ 51.7%ට සාපේක්ෂව 2021 දෙසැම්බර් 64.0% දක්වා වැඩිවිය.

මුළු වත්කම්වලින් 74.9%ක් දායක වන බැංකු ක්ෂේත්‍රයේ මුළු තැන්පතු 2020 දෙසැම්බර් වාර්තාකළ රු. ට්‍රිලියන 11.1ට සාපේක්ෂව 2021 දී රු.ට්‍රිලියන 12.7 දක්වා ලඟාවීමට 13.7 %ක වර්ධනයක් වාර්තා කර ඇත. ණය කටයුතුවල ස්ථාවර මූල්‍ය පෙත්වන මුළු තැන්පතුවලට ණය අනුපාතය පසුගිය වසරේ එම කාලසීමාව තුළ වාර්තා කළ 81.6%ට සාපේක්ෂව 82.7% දක්වා වැඩි වී ඇත.

#### ස්ථාවරත්වය

අභියෝගාත්මක සාර්ව-ආර්ථික පරිසරයක් තිබියදීත්, බැංකු ක්ෂේත්‍රය යහපත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතවල සහයෙන් ස්ථාවරව රඳා පැවතුණු අතර දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු (D-SIBs) සඳහා පදනම් ලකුණු 100 කින් සහ දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් නොවන බැංකු-(D-SIBs) සඳහා පදනම් ලකුණු 50 කින් ප්‍රාග්ධන සංරක්ෂණ ස්ථාවරකෂකය පදනම් ලක්ෂ්‍ය පහත හෙලීමට ලබාදුන් නිදහස් කිරීම හමුවේත් මෙම අනුපාත නියාමන අවම අවශ්‍යතාවයට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පැවතුණි. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන සංරක්ෂණ ස්ථාවරකෂක සමන්විත මුළු ප්‍රාග්ධන අනුපාතය හා පළමු පෙළ ප්‍රාග්ධනය අනුපාතය පිළිවෙළින් 16.51% සහ 13.04% ලෙස පැවති පෙර වසරට සාපේක්ෂව සුළු වැඩිවීමක් සමඟින් 2021 වසර අවසානයේ පිළිවෙළින් 16.55% සහ 13.15% ලෙස පැවතුණි.

2021 වසර තුළ බැංකු ක්ෂේත්‍රය යහපත් ද්‍රවශීලතා මට්ටම් සමඟ අඛණ්ඩව පැවති අතර ද්‍රවශීලතා අවදානමට එරෙහිව ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කළේය. බැංකු ක්ෂේත්‍රයේ දේශීය බැංකු ඒකකවල (DBU) තැන්පතු සහ ණය ගැනීම්වලට අනුව ද්‍රවශීල වත්කම්වල ප්‍රමාණාත්මකව මනිනු ලබන ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (SLAR) 33.8% ක් වූ අතර එය නියාමන අවම අගයට වඩා බෙහෙවින් ඉහළ අගයකි.

බැංකු ක්ෂේත්‍රයට සහ එහි ඉදිරි දැක්මට බලපාන සාධක මෙම වාර්තාවේ 38 සිට 49 දක්වා පිටුවල "අවදානම් සහ අවස්ථා" කොටස යටතේ දක්වා ඇත. ක්ෂේත්‍රයට එරෙහිව බැංකුවේ කාර්යසාධනය මූල්‍ය ප්‍රාග්ධනය යටතේ පිටු 96 සිට 113 දක්වා විශ්ලේෂණය කර ඇත.

### ශ්‍රී ලංකා ආර්ථිකයට සහ බැංකු ක්ෂේත්‍රයට විශේෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සහ අදාළ බලපෑම්

අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු ආර්ථික වර්ධනය ජනනාවගේ පරිභෝජනය, ආයෝජනය සහ මිලදී ගැනීමේ හැකියාව අඩු කරන අතර එමඟින් ණය සහ තැන්පතු වර්ධනය අඩු වේ.

ක්ෂේත්‍රයේ ඉදිරි දැක්ම තුළ සෘණාත්මක සාධක කිහිපයක් අඩංගු වන අතර, එන්නත් කිරීමේ වැඩසටහන සහ සංචාරක ව්‍යාපාරය වැනි පීඩාවට පත් වූ අංශ යථා තත්ත්වයට පත් කිරීම මගින් ආර්ථික තත්ත්වයන් ඉහළට යන ගමනක් යලි ආරම්භ කරනු ඇතැයි විශ්වාස කෙරේ. නවද, බැංකුවල ඩිජිටල්කරණ ප්‍රයත්නයන් සමඟ මාර්ගගත අවකාශ සමඟ ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ ඉහළ දැනුවත්භාවය වඩා ඉහළ පාරිභෝගික පදනමක සහාය ඇතිව ඉදිරියට යන වියදමට ආදායම් අනුපාත සඳහා උපකාර වනු ඇත.

### උද්ධමනය

#### ගෝලීය ක්‍රියාදාමය

එක්සත් ජනපදයේ, 7.0% ක්වන පාරිභෝගික මිල දර්ශක (CPI) උද්ධමනය, වසර 40 තුළ එහි ඉහළම අගයට පැමිණ ඇත. මූලික පුද්ගලික පරිභෝජන වියදම් (PCE) මිල දර්ශකය - ංෙඩරල් ප්‍රධාන උද්ධමන මාපකය - නොවැම්බර් මාසයේදී 1989 සිට එහි ඉහළම අගය වන 4.7% දක්වා අතර මෙම කාර්තුවේ 4.9% සාමාන්‍ය දක්වා පුරෝකථනය කර ඇත. දෙසැම්බර්වල කැනඩාවේ උද්ධමනය වසර 30 ක ඉහළම අගය වන 4.8% දක්වා ඉහළ ගොස් ඇතැයි පුරෝකථනය කර ඇති අතර බ්‍රිතාන්‍යයේ උද්ධමනය ආසන්න වශයෙන් දෙසැම්බර් මාසයේදී 30-වසරක ආසන්න කාලය තුළ අපේක්ෂිත මට්ටමට වඩා වේගයෙන් ඉහළ ගියේය. පොලී අනුපාතය තවමත් 0.0-0.25% පරාසයේ පැවතීමත් සමඟ,

උද්ධමනය දැනටමත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, මෙය ලෝකය පුරා බොහෝ බැංකු එක්සත් ජනපද ංෙඩලරය සමඟ එකතු වීමේදී වේගෙසට පත්වන පොදු ගැටළුවකි.

තවත් එක් විශාල උද්ධමන දායකයක් වන - ගෝලීය ඉන්ධන මිලගණන් -පශ්චාත් වසංගත ප්‍රතිසාධනය හේතුවෙන් සහ කෙටි කාලීන සැපයුම් බිඳවැටීම් සමඟ අඩු තොග මට්ටම් හමුවේ, අධිශ්චච ඉහළ යන අතර 2021 දී ඉන්ධන මිල ගණන් 50%න් වැඩි විය. දැඩි නිෂ්පාදන ධාරිතාව සහ වැඩිවන ඉල්ලුම හේතුවෙන් ඇ.ඩො 100 මට්ටම කරා තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනෙකුත් ප්‍රධාන පාරිභෝගික භාණ්ඩවලට සාපේක්ෂව, පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් විශාල ලෙස 2021 දී වැඩි වී ඇත.

කොවිඩ්-19 වසංගතයෙන් ගෝලීය ආර්ථික ප්‍රතිසාධනයේ මූලික අදියරෙන් වැඩි වූ ඉල්ලුම මිල ඉහළයාමට විශාල වශයෙන් දායක විය.

එයට අමතරව, කෘෂිකර්මය සහ පශු සම්පත් ආශ්‍රිත පාරිභෝගික භාණ්ඩ මිල ගණන් සමාන ගතිකතාවන් හේතුවෙන් 2021 දී 23%ට වඩා අගයකින් ඉහළ දමන ලද අතර ප්‍රධාන ආර්ථිකයන් නැවත විවෘත වීම සහ රුසියානු යුක්ලේන් යුද්ධය ඇතිකළ කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා සැපයුම් සංරෝධක සමඟ වැඩිවන ඉල්ලුම හේතුවෙන් එය 2022 දී තවදුරටත් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


#### ශ්‍රී ලංකාවේ ක්‍රියාදාමයට බලපෑම

මෑත මාසවලදී, ශ්‍රී ලංකා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනින ලද ශීර්ෂ උද්ධමනය ඉලක්කගත 4-6 ඉක්මවමින් වේගයෙන් ඉහළ ගියේය.

ඉල්ලුම් උද්ධමනීය පීඩනයට හේතු වූ අඩු පොලී අනුපාත, ආනයන සීමාකිරීම්, සහ රජය විසින් ගනු ලැබූ මූල්‍ය උත්තේජන ක්‍රියාමාර්ග හේතුවෙන් උද්ධමන අනුපාත 2021 ආරම්භයේ සිට ක්‍රමයෙන් වැඩිවීම ආරම්භ කළේය. ඊට අමතරව, ඉහළ ප්‍රවාහන අනුපාත හා බැඳුණු සැපයුම් බිඳවැටීම හේතුවෙන් ආහාර මිලගණන් ඉහළ යාම් සහ ඉහළ යන ගෝලීය ඉන්ධන මිලගණන්

2021 පළමු කාර්තුව තුළ පිරිවැය තෙරපුම් උද්ධමනයට මඟ පාදන ලදී. 2021 දෙවන කාර්තුව තුළ, රසායනික පෙහොර මත රජය පැන වූ ආයතනික සීමා කිරීම් තීරණයෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර මිල ගණන් ඉහළ යාමට මඟ පාදමින් ආහාර හිඟයක් ඇතිකිරීමට හේතු විය. තවද, ගෝලීය ඉන්ධන මිල ගණන් ඉහළයාම 2021 දෙසැම්බර් කොළඹ පාරිභෝගික මිල දර්ශකය 12.1% න උද්ධමනය ඇති කිරීමට හේතු වෙමින් අනෙකුත් භාණ්ඩ වෙත ද විහිදී ගියේය. වාර්ෂික පදනම මත ආහාර උද්ධමනය පසුගිය මාසයේ 17.5%ට සාපේක්ෂව 2021 දෙසැම්බර් 22.1% දක්වා වැඩි වූ අතර අදාළ කාලසීමාව තුළ 6.4%ක් වූ ආහාර නොවන උද්ධමනය 7.5% දක්වා වැඩි වී ඇත.

CCPI සහ CCPI - මූලික උද්ධමනය තුළ වාර්ෂික ප්‍රතිගත වෙනස



මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

උද්ධමනීය පීඩනය විදේශ විනිමයේ අර්බුද හේතුවෙන් සැපයුමේ හිඟය සහ විශේෂයෙන් ඉන්ධන ඇතුළුව පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළයාම ඇතුළු සාධක කිහිපයක් මගින් අධිශ්චච ඉහළ දමනු ඇති බව විශ්වාස

කෙරේ. තවද, පශ්චාත් වසංගත කාලසීමාව තුළ ආර්ථික කටයුතුවල වැඩිවීම සමඟ, සහ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම සමඟ, ඉදිරි කාලසීමාව තුළ ඉල්ලුම ඉහළ යා හැකිය.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### උද්ධමනය (ඉතිරි කොටස)

#### බැංකු ක්ෂේත්‍රයට බලපෑම් සහ අදාළ සංවර්ධනයන්

උද්ධමනය ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය, පොදු වැටුප් සහ බැංකු ක්ෂේත්‍රයේ සමස්ත පිරිවැය කෙරෙහි බලපායි. මෙම සාධක ඉතුරුම් හා ණය නැවත ගෙවීම් අනුව වඩා පහළ ධාරිතාවයකට හේතු වී ඇත. රත්‍රන් මිල ගණන්වල මෙම වැඩිවීම උකස් කළහ

පුළුල් කරමින් උකස් කළහ තුළින් උත්පාදිත ආදායම වැඩිකළ අතර ඉන්ධන මිල ගණන්වල වෙනස්වීම් ප්‍රවාහන පිරිවැයට බලපාන ලදී. තවද, පවත්නා උද්ධමන අනුපාත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් තීරණය කරන අතර, ඒ තුළින් බැංකු ක්ෂේත්‍රයට සෘජුව බලපෑම් කරයි.

පොලී අනුපාත වැඩිවීමේදී, අරමුදල් ගැලපීම් නොගැලපේනම්, තැන්පතු ණය කළඹට වඩා කලින් ප්‍රතිමිලකරණය කරන අතර එය ශුද්ධ පොලී ආන්තිකයේ හැකිලීමකට හේතු වේ.

### පොලී අනුපාත

#### ගෝලීය ක්‍රියාදාමය

#### පොලී අනුපාත ඉහළයාම්

එක්සත් ජනපද ෆෙඩරල් සංවිත 2021 දෙසැම්බර් හි අවුරුදු 40කට ආසන්නව ඉහළම අගය වූ උද්ධමන පරාශය පාලනය කිරීමට මූල්‍ය ප්‍රතිපත්තිය දඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක්සත් ජනපද ෆෙඩරල් සංවිත මගින් 2022 අවසානය වන විට මිලකළ අනුපාත ඉහළයාම් තුළ සමුච්ඡිත පදනම් ලකුණු 105ක් සහ 2022 මාර්තු ආරම්භයේදී පදනම් ලකුණු 25 කින් පොලී අනුපාත ඉහළ යාම අපේක්ෂා කෙරේ. එක්සත් රාජධානිය තුළ, එංගලන්ත බැංකුව 2021 දීන දර්ශනය අවසන් වීමට පෙර පොලී අනුපාත ඉහළ යාම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන අතර යුරෝපීයන් මධ්‍යම බැංකුව (ECB) 2022 තුළ ප්‍රතිපත්ති අනුපාත පවත්වාගන්නා බවට අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත්, ගෝලීය උද්ධමනය වර්ධන ගැටළුව හමුවේ, චීනය සම්පූර්ණයෙන්ම ගෝලීය මූල්‍ය ප්‍රතිපත්තියට විරුද්ධ වූ අතර මූල්‍ය ප්‍රතිපත්ති තීරණ මත එක්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව, චීන මහජන බැංකුව 3.8 සිට 3.7 දක්වා පදනම් ලකුණු 10කින් එන් වසරේ ණය මූලික අනුපාතය අඩුකරන ලදී.

#### මූල්‍ය වෙළෙඳපොළ

රජයේ බැඳුම්කර ඉපයීම් පහළ පැවති අතර, ගෝලීය ආර්ථික ප්‍රතිසාධනය අඛණ්ඩව ඉදිරියට යා ඇති බැවින් සහ උද්ධමන අනුපාත ඉහළ තොස් ඇති බැවින් 2021 වසරේ අවසාන භාගයේදී එකී ආදායම ඉහළ ගොස් ඇත.

වයිරස් පැතිරීම ගෝලීය වශයෙන් වැඩි ඇති බැවින්, ස්කන්ධ වෙළෙඳපොළ ධනාත්මක ආර්ථික දූක්ම මගින් අඛණ්ඩව පුළුල්ව වර්ධනය වී ඇති අතර, බොර තෙල් ඇතුළුව සමහර අමුද්‍රව්‍යවල මිල ගණන් සීමිත සැපයුම පිළිබිඹු කරමින් පූර්ව වසංගත වට්ටම්වලට වඩා ඉහළට වැඩි වී ඇත. ගෝලීය ස්ථිර ආදායම් ආයෝජකයින් බහු දශක ඉහළ උද්ධමන අනුපාත මැඩ පැවැත්වීමට ලෝකයේ ප්‍රමුඛ මහ බැංකුවලින් අනුපාත ඉහළයාම් පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් මතු කළේය.

#### ප්‍රදාන පුරෝකථන කිහිපයක් පහත දැක්වේ

#### මූල්‍ය ප්‍රතිපත්තිය දඩි කිරීමේ බලපෑම

ගෝලීය වෙළෙඳපොළ තුළ මූල්‍ය ප්‍රතිපත්තිය දඩි කිරීම ප්‍රාග්ධනය පිටවයාම් වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාව කෙරෙහි වැඩිකළ පීඩනය ඇති කරනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, වැඩිවන පොලී අනුපාතයක් ණය ගැනීමේ පිරිවැය වැඩි කිරීමට හේතු වන අතර, ශ්‍රී ලංකාව එහි වර්තමාන ණය ගැනීමේ ගමන්ම ඉදිරියට ගෙන යන්නේනම්, පිරිවැය සැලකිය යුතු වනු ඇත.

- පිළිගත් ආහාර හිඟය මගින් දඩි කරනු ලබන විනිමය අවප්‍රමාණයවීම හේතුවෙන් වැඩි වූ ඉන්ධන පිරිවැය හා අමුද්‍රව්‍ය පිරිවැයට අනුව උද්ධමනය ඉහළට යන ගමන් මඟක් අර ගනු ඇත.
- ගෝලීය සන්දර්භය හේතුවෙන් දේශීය පොලී අනුපාත උපරිම මට්ටම කරා ඉහළ යන අතර ඉල්ලුම් -සැපයුම් නොගැලපීම සහ මිල ඉහළයාමේ ප්‍රතිඵලයක් ලෙස ඉහළගිය උද්ධමන මට්ටම් පාලනය කරනු ඇත.
- ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ ගිය පිරිවැය සහ ණය ගැනීමේ අභියෝගය හේතුවෙන් දේශීය ණය ගැනීමේ වඩා ඉහළ කොටසින් රජයේ වියදම් අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂා කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලික අංශයේ ණය ලබා ගැනීමේ හැකියාව අඩු කරමින් වැඩිවන බලපෑමක් දැකිය හැකිය. ඉන් පසුව මෙය නිෂ්පාදනය, සේවා නියුක්තිය, සහ පරිභෝජනය පිළිබඳ හැඟවීමක් තිබිය හැකිය.



### පොලී අනුපාත (ඉතිරි කොටස)

#### ශ්‍රී ලාංකීය ක්‍රියාදාමය කෙරෙහි බලපෑම

- විනිමය අවප්‍රමාණය අඛණ්ඩව සිදුවේ. අතාවශ්‍ය ආනයන සහ ණය ආපසු ගෙවීම පිළිබඳ අවධානය යොමු කළ හොත්, රටේ සංචිත විනිමය අවප්‍රමාණයවීම තවදුරටත් ඇති කරමින් විනිමය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ස්චාරක්ෂකයක් ලබා නොදෙනු ඇත.

#### ණය වර්ධනය

2021 නොවැම්බර්, පුද්ගලික අංශයේ ණය වර්ධනය අඩු පොලී අනුපාත පරිසරය සහ උකස් සහ නිවාස ණය පහසුකම් ඉල්ලු සඳහා ඉල්ලුම හමුවේ 12%ක YTD

වර්ධනයක් වාර්තා කරන ලදී. කෙසේවෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමනීය පීඩන සහ අරමුදල් පීඩනය හමුවේ 2022 දී මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම මගින් මිල ස්චාවරත්වය ගෙන ඒමට පොළඹවනු ඇති බව අපි විශ්වාස කරමු එබැවින්, ශුද්ධ පොලී ආන්තික 2022 දී වැඩි විය හැකිය.

#### රජයේ සුරැකුම්පත්වල ඉපයීම්

රජයේ සුරැකුම්පත්වල ඉපයීම් වෙනස්වීම දක්නට තිබුනද, එහි ඉහළ ගමනක් කරා ගමන් කරයි. වෙනස්වීම් මගින් මූලික

වෙළෙන්දන් සඳහා අවස්ථාවක් ලබා දෙන අතර, මහ බැංකුව මිල ස්චාවරත්ව ඇති කිරීම සඳහා එහි මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන බැවින් අනුපාත අඛණ්ඩව ඉහළ යනු ඇත.

රජයේ සුරැකුම්පත්වල ප්‍රාථමික සහ ද්විතීයික ඉපයීම් උඩුඅතට ගලපන ලද අතර සමස්ත වෙළෙඳපොළ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව දක්නට ඇත. 2022 මාර්තු 31 දිනට දින 91, දින 182 සහ දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ ඵලදා අනුපාත පිළිවෙලින් 12.92%, 12.25% සහ 12.28% දක්වා වැඩි විය.

#### බැංකු ක්ෂේත්‍රයට බලපෑම සහ අදාළ සංවර්ධනයන්


ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය මහා බැංකුව විසින් 2021 අගෝස්තු මාසයේදී එක් වැඩිවීමක් පමණක් සිදුවීමත් සමඟ, 2021 වසරේ වැඩි කාලයක් සඳහා අනුග්‍රාහක මූල්‍ය ප්‍රතිපත්තියක් යොදාගෙන පවත්වා ගෙන යන ලදී. මහ බැංකුව විසින් ස්චාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 50කින් වැඩි කරන ලද අතර SRR පදනම් ලකුණු 200කින් ඉහළ නැංවීය. මහ බැංකුව ආර්ථික ප්‍රසාරණයට සහ පුද්ගලික ණය වර්ධනයට සහාය වෙමින් ප්‍රතිපත්ති අනුපාත දිගටම එකම මට්ටමක තබා ගැනීමට කටයුතු කළේය. කෙසේවෙතත්, මුදල් මණ්ඩලය

2022 ජනවාරි වන විට පදනම් ලකුණු 50 කින් සහ පාදක වූ ඉල්ලුම් පීඩනය අඩු කිරීම මගින් ආර්ථික ස්චාවරත්වය ප්‍රවර්ධනය කිරීමට 2022 මාර්තු මාසයේ දී මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයේදී පදනම් ලකුණු 100 කින් ඉහළ නංවන ලදී. ඉල්ලුම් පීඩනය යටපත් කර ආර්ථික ගෝලීය ආර්ථිකයන් විසින් ගනු ලබන දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලින් පසුව මිල ස්චාවරත්වය ප්‍රතිශ්චාපනය කිරීම සඳහා 2022 සඳහා කාඩ්පත් මත තවදුරටත් අනුපාත ඉහළ දැමීම් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තැන්පතු සහ ණය අනුපාත නවතම අනුපාත ඉහළ යාමෙන් පසු, මූල්‍ය ආයතන ප්‍රතිපත්ති අනුපාත ඉහළයාම

ගනුදෙනුකරුවන්ගේ තැන්පතු අනුපාතවලට පහසුවෙන් විතැන් වනු ඇති බවත් ඒ තුළින් ඉතුරුම් දිරිමත් කරමින් අතිරික්ත පරිභෝජනය අධෛර්යමත් කරනු ඇති බවත් මහ බැංකුව අපේක්ෂා කරයි. එමනිසා, ආසන්න කාලීනව සාමාන්‍ය බර තබනලද තැන්පතු අනුපාතය (AWDR) වැඩි වනු ඇති අතර මූල්‍ය දැඩි කිරීම් සහ උද්ධමන පීඩන මධ්‍යයේ ණය අනුපාත තවදුරටත් ඉහළ යනු ඇත. කෙසේ වෙතත්, පසුගාමී බලපෑමක් සමඟ තැන්පතු අනුපාත මන්දගාමී වේගයකින් ඉහළ යාම දකිය හැකිය. කෙසේ වෙතත්, තැන්පතු අනුපාත ප්‍රමාද වූ බලපෑමක් සමඟ අඩු වේගයකින් ඉහළ යනු ඇත.

ප්‍රස්තාරය 3



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ඡායා රූපයක් ලෙස බැලීමේදී වාර්ෂික වාර්තාව 2021 →

### පොලී අනුපාත (ඉතිරි කොටස)

#### බැංකු ක්ෂේත්‍රයට බලපෑම සහ අදාළ සංවර්ධනයන්

වෙළෙඳපොළ තුළ සාමාන්‍යමය ද්‍රවශීලතාව බැංකු සතුව පැවති අතිරික්ත ද්‍රවශීලතාවය ලබා ගත් මහ බැංකුව විසින් ව්‍යස්ථාපිත සංචිත අනුපාතය SRR ඉහළ දැමීම හේතුවෙන් 2022 මාර්තු වන විට ශ්‍රී ලංකාවේ හදිසි ද්‍රවශීලතා හිඟය රු. බිලියන 600.0 පරාසය තුළ පවත්නා අතර දිගටම එසේ පවතිනු ඇත. මෙයින් අදහස් කළේ දෛනික ද්‍රවශීලතා අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුවලට විශාල වශයෙන් මහ බැංකුවේ ස්ථාවර ණය පහසුකම් තුළින් ණය ගැනීම් මත විශ්වාසය තැබිය යුතු බවයි. මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සහ ණය පොලී

අනුපාතික ඉහළ දැමීමේ ප්‍රතිඵලයක් ලෙස පහළ මට්ටමක පැවති තැන්පතු පොලී අනුපාතවලට මෙය පරිවර්තනය කළ නොහැකි අතර ඒ තුළින් සංසරණය තුළ මුදල් අතිරික්තයෙන් බැංකු වෙත තැන්පතු වැඩි කිරීමට ලබාදීම ප්‍රමාණවත් නොවේ. 2022 අප්‍රේල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා බැංකු හා මූල්‍ය ආයතනවල ඉහළ තැන්පතු සහ ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආයෝජන හා රජයේ සුරැකුම්පත්වලින් ඉපයීම් රජයේ සුරැකුම්පත් සඳහා වෙළෙඳපොළ තුළ පවත්නා ද්‍රවශීලතා හා පොලී අනුපාත සම්පත් වෙන් කිරීම/ස්ථිර ආදායම් සුරැකුම් පත්වල ආයෝජනය සඳහා බලපායි. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අනුපාතවල වැඩිවීම රජයේ සුරැකුම්පත්වල විකුණුම් කළඹෙන් වෙළෙඳපොළ අලාභ ඉහළ දමන අතර මූල්‍ය උපකරණයේ ස්වභාවය සහ එම සුරැකුම්පත්වල ආයෝජනය සිදුකළ ප්‍රමාණය අවදානම බර තබනලද වත්කම්, ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව සහ බැංකුවේ ස්ථාවර මුදල් තත්වය තීරණය කරයි.

### මූල්‍ය/අයවැය හිඟය

#### ගෝලීය ක්‍රියාදාමය

EMDE පිස්කල් ප්‍රතිපත්ති අභියෝග වසංගතය ආරම්භයේ සිට ක්‍රියාත්මක කරන ලද මූල්‍ය සහය යෝජනා EMDEs හි 2019 ද. දේ.නි. 6.8% සහ අඩු ආදායම්ලාභී රටවල (LICs) ද.දේ.නි. 2019 3.5% සාමාන්‍ය වී ඇත. උසස් ආර්ථික යෝජනාවල මෙය පිළිවෙලින් හතරෙන් එකකට සහ අටෙන් එකකට වඩා අඩුය. බොහෝ අවස්ථාවලදී, 2020 සහ 2021 දී වියදම් අනුව වෙනත් වියදම්වල කපාහැරීම්

මගින් විශාල ලෙස අරමුදල් කළ මෙම යෝජනා ක්‍රම රජයන් විසින් ආධාර කිරීම සඳහා ප්‍රතිමුඛකරණය කරන ලදී. 2021 අවසානය වන විට මූල්‍ය ආධාර බොහෝ දුරට ඉවත් කර ඇති හෙයින්, ක්‍රමානුකූල කිරීමට අපේක්ෂිත පුරෝකථන සීමාව මත මූල්‍ය ගැලපුම්වල වේගය සමඟ - දැඩි මූල්‍ය ප්‍රතිපත්ති සමඟ EMDEs වල කොටස්-

2021 දී 60% සිට 2022-23 තුළ 80%ට වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, සහය ප්‍රයත්නයන් නොහකා, EMDEs රජයේ ණය-දළ දේශීය නිෂ්පාදිතයට ණය අනුපාත පෙර-වසංගත මට්ටම් කරා ආපසු පැමිණිය යුතු අපේක්ෂා නොකරන නමුත් ඒ වෙනුවට, 2023 අවසානය වන විට 66% දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

#### ශ්‍රී ලාංකීය ක්‍රියාදාමය කෙරෙහි බලපෑම

2021 -9 වැනි මාසය තුළ අයවැය හිඟය 2020 9 වැනි මාසයකුළු රු. බිලියන 1,153.8 ට සාපේක්ෂව රු. බිලියන 1,328.2 දක්වා අඩුකරන පුළුල් වී ඇත. හිඟය තුළ පුළුල්වීමට (දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%) හේතු වූයේ වසංගතය හේතුවෙන් රජයේ ආදායම් කටයුතු කිරීම, 2019 අග සිට හඳුන්වා දුන් බදු කපාහැරීම් සහ සහනාධාර සහ මාරුකිරීම්, වැටුප් සහ පොලී ගෙවීම් සඳහා වන වියදම් ඉහළ යාමයි. තවද, කොවිඩ්-19 පැතිරීම කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය පහසුකම් මත ඉහළ පිරිවැයක් දරන ලදී.

අලුතින් හඳුන්වා දී ඇති බදු ක්‍රම සහ එකතු කිරීමේ ක්‍රම මගින් ඉහළ බදු ආදායමක් ලැබෙනු ඇති අතර, ඉහළ වැටුප් සහ සහනාධාර වෙන් කිරීම් මත පුනරාවර්තන වියදම් අඩුකරන ඉහළ යනු ඇත. 2021 මූල්‍ය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.1%ක් වේ යයි රජය ප්‍රකාශනය කරයි - එය වසර ආරම්භයේදී බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් ඉහළ අගයකි. 2022 අයවැය මගින් 2022 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.8% දක්වා මූල්‍ය හිඟය අඩු කිරීමට ඉලක්ක කර තිබුණද, අපේක්ෂිත ආදායම් ඉලක්ක සහ වැටුප්, පොලී ගෙවීම්, සහ

වයිරස් සීමාකිරීම් මත අනපේක්ෂිත වියදම් හේතුවෙන් පුනරාවර්තන වියදම්වල වැඩිවීමක සම්භාවිතාවන් 2022 දී ද අංක දෙකේ හිඟයකට හේතු විය. නව අධිභාර බද්ද, සමාජ ආරක්ෂණ බද්ද, හඳුන්වා දිය හැකි විශේෂ GST සහ මූල්‍ය සේවා මත වැට් බද්ද වැඩිවීම ආදායම් එකතු කිරීම ශක්තිමත් කරනු ඇත. රජයේ වියදම් වැඩිවීමේ ගුණාකාර බලපෑම ආර්ථිකයේ සමස්ත ඉල්ලුම ශක්තිමත් කිරීමට උපකාරී විය හැක.

### මූල්‍ය/අයවැය හිඟය (ඉතිරි කොටස)

#### බැංකු ක්ෂේත්‍රයට සහ අදාළ සංවර්ධනයන්ට බලපෑම

##### බදු බලපෑම

බැංකු ක්ෂේත්‍රය 2022 අයවැය යෝජනා මගින් වඩාත් බලපෑමට ලක් වූ අංශයක් විය. 2020/21 තක්සේරු වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායම රු. මිලියන 2 ට වඩා වැඩි මුදලක් වාර්තා කර ඇති සමාගම් මත අධිභාර බද්දක් පැනවීමට රජය යෝජනා කළේය. එමනිසා, බොහෝ බැංකුවලට ඔවුන්ගේ ඉහළ ලාභදායීත්වය මත පදනම්ව අධිභාර බද්ද සඳහා වගකීමට සිදු විය හැක. රු. මිලියන 120 ඉක්මවන වාර්ෂික පිරිවැටුම මත 2.5% ක සමාජදායකත්ව බද්ද 2022 අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බැංකුවලට අදාළ වන පරිදි පහළ සීමාව ලබා දී ඇත. තවද, මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු 2022 දී 15% සිට 18% දක්වා වැඩි කරනු ලැබේ. (ගනුදෙනුකරුවන් වෙත පැවරිය නොහැක)

##### රජයේ සහන යෝජනා

රටේ ඉහළ යන ජීවන වියදමේ බලපෑම අවම කිරීමේ ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස 2022 ජනවාරි 4 රු. බිලියන 229 ක (දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.4%)

ආර්ථික සහන යෝජනා ක්‍රම රජය නිවේදනය කළේය. ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ:

- රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාව
- දැනට මසකට රු. 3,500 සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා රු. 1,000ක අතිරේක මාසික දීමනාව
- ගොවීන්ට එළැඹෙන මහ කන්නයේ දී අත්විදින ලද අස්වැන්නේ කිසියම් අඩුවීමක් සඳහා රු.25/ කි.ග්‍රෑ වන්දි ගෙවීම
- සියලුම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ආනයනය සඳහා අය කරන බදු ඉවත් කිරීම

ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභීන් ඉලක්ක කළ - සහන යෝජනා එළිදැක්වීම - ආසන්න කාලීන ගනුදෙනුකරුවන් සඳහා ධනාත්මක පියවරකි. කෙසේ වෙතත්, ආර්ථිකයේ වත්මන් උද්ධමන මට්ටම් අතිශයින් ඉහළ මට්ටමක පවතින අතර, ක්ෂණික විසින් මනිනු ලබන ආහාර උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේදී වාර්ෂිකව 22.1% දක්වා ළඟා විය.

2022 දී උද්ධමන මට්ටම ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂාවන් සමඟ, ආර්ථික යෝජනාවල ප්‍රතිලාභ ගනුදෙනුකරුවන්ට තාවකාලික ප්‍රතිලාභයක් විය හැකි අතර, ගනුදෙනුකරුවන්ගේ බැහැර කළ හැකි ආදායම් මට්ටම් මත පීඩනය 2022 තුළ දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

##### විලම්භන කාලසීමාව ලබාදීම

මීට අමතරව, 2022 ජූනි 30 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි විලම්භන කාලසීමාව ඉවත් කෙරෙන සංචාරක සහ ප්‍රවාහන අංශ හැර, සුදුසුකම් ලබන ණය ගැණුම්කරුවන්ට ලබා දී ඇති විලම්භන කාලසීමාව 2022 මාර්තු 31 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබේ. විලම්භන කාලසීමාව ඉවත් කිරීම වත්කම්වල ගුණාත්මකභාවය සහ ඉපයීම් කෙරෙහි අමතර පීඩනයක් විය හැකිය. සහ ඉපයීම්. කෙසේ වෙතත්, පූර්ව ප්‍රතිපාදන සහ එන්නත් කිරීමෙන් පසු අංශ යථා තත්වයට පත් කිරීම බලපෑම අඩු කිරීමට උපකාරී වේ.

### බාහිර සංවර්ධන

#### ගෝලීය ක්‍රියාදාමය

FED අනුපාත ඉහළයාම සමඟ ඇ. ඩොලරය (USD) ශක්තිමත් කිරීම

US Fed ශක්තිමත් කිරීමේ සැලසුම් සංවර්ධනය කිරීමත් සමඟ ප්‍රධාන මුදල් ඒකකවලට අනුව එක්සත් ජනපද ඩොලරය අඛණ්ඩව ශක්තිමත් වූ අතර මාර්තු සිට ආරම්භව, 2020 තුළ පුළුල්

ලෙස අපේක්ෂිත අනුපාත ඉහළ නැංවීම් තුනක් සඳහා වෙළෙඳපොළ සූදානම් වේ.

තවද, එක්සත් ජනපද භාණ්ඩාගාර ඉපයීම්වල මෑත කාලීන වැඩිවීමත් සමඟ ඇ.ඩොලරය ප්‍රවර්ධක ශක්තිය රැස්කර ඇත. අවුරුදු 10 සටහන 1.89% ට ළඟා වූ අතර දෙවැනි වසරේ 1.076% හි වෙළඳාම් වූ අතර, මෙම

මට්ටම් වසංගතය ආරම්භ වූ දා සිට දැකිය නොහැකි විය. ඉහළ අනුපාතවල වැඩිවන අපේක්ෂාවන් ස්කන්ධ වෙළෙඳපොළ ගමනාව මත පීඩනයක් වර්ධනය කරනු ඇති අතර ප්‍රධාන ගෝලීය ස්කන්ධ දර්ශක සෑම අවස්ථාවකම ඉහළ මට්ටම් හමුවේ දැනට මේ සඳහා සූදානම් වෙමින් සිටී.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය


පූර්විකාව

ප්‍රාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

බාහිර සංවර්ධන (ඉතිරි කොටස)

ශ්‍රී ලාංකීය ක්‍රියාදාමය කෙරෙහි බලපෑම

ප්‍රස්ථාරය 4



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව


ජංගම ගිණුමේ හිඟය වෙළෙඳ ගිණුමේ හිඟය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය දක්වා පුළුල් වී ඇති අතර, එය 2020 දෙසැම්බරයේදී පැවති ඇ. ඩොලර් මිලියන 562 ට සාපේක්ෂව 2021 දෙසැම්බර් මාසයේ දී ඇ. ඩොලර් මිලියන 1,085 මාසික වටිනාකම දක්වා පුළුල් විය. මෙය අඛණ්ඩව හත්වන මාසය සඳහා ඇ. ඩොලර් මිලියන 1.0 ඉක්ම වූ අපනයනවලින් ස්ථිර ඉහළ ඉපයීම් අනුව මෙතෙක් ඉහළම මාසික ආනයන වියදම වාර්තා කරන ආනයනවල අතිරික්ත නැමීම නිසා සිදුවිය.

දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධන වේගය අඛණ්ඩව පැවති අතර ප්‍රේෂණ සඳහා හඳුන්වා දී ඇති දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයට ප්‍රතිචාර දැක්වීම සහ සෘතුමය වැඩිවීම පෙන්නුම් කරමින් සේවකයින්ගේ ප්‍රේෂණ 2021 දෙසැම්බරයේ මාසික වර්ධනයක් වාර්තා කර ඇත.

විශේෂයෙන්ම, ආනයනය මත රැඳෙමින් විනිමය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සීමිත විදේශ මුදල් සංචිත ඇති බැවින් විදේශ අංශයේ තත්ත්වය ප්‍රධාන ගැටළුවකි. සමහර අත්‍යවශ්‍ය නොවන සීමා කිරීම් ලැයිස්තුවේ පවතින නමුත් ආනයන සීමා ලිහිල් කිරීම වැඩි වීමක් දක්නට ලැබේ. සංචාරක ව්‍යාපාරයේ දියුණුවක් සමඟ අපනයන වේගවත් වී ඇති අතර එමඟින් මෘදු නම්‍යශීලී බවක් ඇති වේ. ආනයනකරුවන් සඳහා විදේශ මුදල් සඳහා සීමිත ප්‍රවේශය සහ කෘතීමව පාලනය කරන ලද විනිමය අනුපාතිකය, නියාමනය නොකළ විනිමය වෙළෙඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අනුපාත ඉහළ ගියේය. මෙම ප්‍රතිපත්ති තීරණය ශ්‍රී ලංකාව සඳහා ප්‍රේෂණවලට බලපාන ලද අතර, නිල අනුපාතවලට පරිවර්තනය කරනවා වෙනුවට විනිමය මත රඳා පැවතිමට තීරණය කරන පුද්ගලයින් සහිත ප්‍රධාන විදේශ විනිමය දායකයා වේ.

**බාහිර වෙළෙඳාම**  
කාර්මික අපනයනවලින් ඉහළම දායකත්වයක් සහිතව, සියලුම ප්‍රධාන කාණ්ඩ හරහා ඉපැයීම්වල වැඩි වීම මගින් මෙහෙයවමින් 2021 දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඉපැයීම් 19.9% කින් ඩොලර් මිලියන 1,156 දක්වා වර්ධනය විය. අපනයන සංවර්ධන මණ්ඩලය (ෆෘට්) 2021 අවසන් වන විට ඇ.ඩොලර් 12.5ක වෙළෙඳ භාණ්ඩ අපනයනය ලබා ගැනීමට ඉලක්ක කරයි. අපනයන සංවර්ධන මණ්ඩලය නව වර්ධනයන් සමඟ ජාතික අපනයන උපායමාර්ග (NES) යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක මේ වන විට කටයුතු කරමින් සිටී. ශෝලීය ආර්ථිකය නව සාමාන්‍ය තත්ත්වයට අනුගත වන බැවින් වෙළෙඳ භාණ්ඩ අපනයනය වේග ශක්තිය අත්කරගනු ඇත. මුදල් අවප්‍රමාණය වීම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආකර්ශනීයත්වයට උපකාරී වනු ඇත. කෙසේවෙතත් යෙදවුම්වල සීමාවන් නිමි භාණ්ඩ මත කෙටිකාලීන බලපෑමක් ඇති විය හැකිය.

ප්‍රස්ථාරය 5



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

**බාහිර සංවර්ධන (ඉතිරි කොටස)**

**ශ්‍රී ලාංකීය ක්‍රියාදාමය කෙරෙහි බලපෑම**

**කාර්යාල සංවින**  
විෂබේජනණ මැදිහත්වීම සඳහා අධිකාරිය  
ද්‍රවශීලතා එන්නත් කිරීම් හමුවේ 2021  
අවසාන කාර්යාල කළ දළ නිල සංවින  
අධිකාරිය පහත වැටුණි. මහ බැංකුවේ සහ  
මාසික මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි,

සංවින ඉහළ දැමීමට පියවර ගන්නාවක්  
ගන්නා ලදී. කෙසේවෙතත්, 2021 අවධානයට,  
මහ බැංකුව විනයෙන් ඇ. ඩොලර් බිලියන  
1.5ක හුවමාරුව පරිවර්තනය සමඟ  
ඇ. ඩොලර් බිලියන 3.1ක සංවින තත්වය  
එසවීමට සමත් විය.

2022 දී ගෙවියයුතු ඇ. ඩොලර් බිලියන  
6.9ක ණය ආපසු ගෙවීම හේතුවෙන්  
සංවින අධිකාරිය පීඩනය යටතේ පවති.  
කෙසේවෙතත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයක්  
කාඩ් මත සිදුකරන අතර ද්විපාර්ශවික  
වැඩපිළිවෙල සකස් කරමින් සිටින බව මහ  
බැංකුව- සහතික කරයි.

**ක්ෂේත්‍රයට සහ අදාළ සංවර්ධනයන්ට බලපෑම**

**විදේශීය ප්‍රේෂණ**  
2020 අප්‍රේල් තිදුණු සංකෝචනයෙන්  
ප්‍රතිසාධනය වෙමින්, සේවක ප්‍රේෂණ 2021  
පළමු මාස පහ තුළ හැකිලී පැවති සංවින  
ප්‍රබෝධයක් ලබමින් ස්ථිර වර්ධනයක් පෙන්වන  
ලදී. කෙසේවෙතත්, සේවක ප්‍රේෂණ වඩා  
ඉහළ පරිවර්තන අනුපාත ආරක්ෂා කර  
ගැනීමට කළහැකි අවිධිමත් මාර්ග භාවිතා  
කිරීම හේතුවෙන් ඉන්පසුව සැලකියයුතු පහත  
වැටීමක් වාර්තා කරන ලදී. එහි ප්‍රතිඵලයක්  
ලෙස, 2021 සඳහා ප්‍රේෂණ වසර 10ක අවම  
අගයට වැටෙමින් ඇ. ඩොලර් මිලියන 5.5  
දක්වා 2020 දී ඇ. ඩොලර් 7.1) 23%කින්  
පහත වැටුණි.

මහ බැංකුව විසින් දැඩි ක්‍රියාමාර්ග  
ගනු නොලබන්නේනම්, විදේශ විනිමය  
වෙළෙඳපොළේ වර්ධනය මිල වෙනස  
තවදුරටත් පවතිනු ඇත.

ආර්ථිකය නිල මාර්ග හරහා පරිවර්තන මත  
ඩොලරයට අමතර රුපියල් 10ක් දීම මත  
ධනාත්මක ප්‍රතිඵල දැකීමට අපේක්ෂිතය.

එය 2022 අප්‍රේල් අවසානය දක්වා තවදුරටත්  
පවතිනු ඇත.

**ඩොලර් ඉපයීම් ආකර්ෂණය සඳහා මහ බැංකුව  
විසින් ගත් නව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග**

- විදේශ විනිමය ගලායීමේ කොටස තුළ  
බලපත්‍රලාභී බැංකු අතර ඉන්ධන මිලදී  
ගැනීම් සඳහා අත්‍යවශ්‍ය අපනයන  
බිල්පත්වල මූල්‍ය කරණ බෙදාහැරීම.

- ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයින්ට  
ඉටු කරනු ලබන සේවා සම්බන්ධයෙන්  
පමණක් විදේශ විනිමය පිළිගැනීමට සියලුම  
ලියාපදිංචි සංචාරක ආයතනවලට නියම  
කිරීම.
- 2022 අප්‍රේල් 30 දක්වා "අභ්‍යන්තර සේවක  
ප්‍රේෂණ සඳහා දිරිදීමනා යෝජනා ක්‍රමය"  
යටතේ පිරිනමන ලද ඇ. ඩොලරයට  
රු.2.00ක දිරිදීමනාවට අමතරව  
ඇ. ඩොලරයට අමතර රු. 8.00ක් ගෙවීමක්  
ලබාදීම (රු. 2 රජය විසින් ලබාදෙන අතර  
රු. 8 මහ බැංකුව විසින් ලබා දේ).
- 2022 පෙබරවාරි 1 දින සිට බලපත්‍රලාභී  
බැංකු සහ විධිමත් මාර්ග හරහා රුපියල්  
ගිණුම්වලට මුදල් ප්‍රේෂණය කිරීමේදී  
ගනුදෙනුවකට රු. 1,000ක් ගෙවීම තුළින්  
ශ්‍රී ලාංකීය සංක්‍රමණ සේවකයින් විසින්  
දරන ගනුදෙනු පිරිවැය ප්‍රතිපූරණය කිරීම.
- මෙම දිරිදීමනාව සඳහා මහ බැංකුව විසින්  
අරමුදල් ලබා දේ)
- සංක්‍රමණ සේවකයින්ගේ විදේශ විනිමය  
සහ රුපියලින් නම්කළ තැන්පතු යන  
දෙකම සඳහා වඩා ඉහළ පොලී අනුපාත  
හඳුන්වාදීම.

**ව්‍යවහාර මුදල් අවප්‍රමාණය**  
දුර්වල ආර්ථික තත්වයන් මගින් විදේශ  
විනිමය සුළුවෙන් ගලා ඒම හමුවේ රජය එහි  
මූල්‍යකරණය ශක්තිමත් කිරීම සඳහා විනය හා  
ඉන්දියාවෙන් ණය මාර්ග ලබාගැනීම සමඟ,  
දළ නිල සංවින 2021 දෙසැම්බර් අවසානයේදී  
ඇ. ඩොලර් බිලියන 3.1 සිට 2022 පෙබරවාරි  
ඇ. ඩොලර් බිලියන 2.3 දක්වා පහත වැටීම  
පෙන්වන ලදී.

ඉහළයන අපනයන බිල්පත් පුළුල් වන  
වෙළෙඳ හිඟය හමුවේ රටට විනිමය ගලායීම  
දිරිගන්වමින් විදේශ සංවින ආරක්ෂා කිරීමට  
අනුපාත ඉහළ දැමීම අවශ්‍ය වූ අතර, මෙය  
2022 මාර්තු දක්වා මහ බැංකුවට පදනම්  
ලකුණු 150කින් වැඩි කිරීමට හේතු විය. ඒ  
තුළින් උද්ධමනය එකතූ රඳවා ගැනීම සහ  
ආර්ථික ස්ථායීකරණය ඉලක්ක කරන ලදී.  
රුපියල නිදහසේ පාවීමට මහ බැංකුව ඉඩදීම  
හේතුවෙන් - වඩා දුර්වල අනුපාතය සඳහන්  
කරමින් නිල නොවන වෙළෙඳ අවකාශ  
සමඟ-රුපියල 40%ට වඩා අවප්‍රමාණය වී  
ඇති බැවින්, 2022 මාර්තු 31 දිනට සඳහන්  
ඇ. ඩොලරයට/රුපියල අනුපාතය රු. 299  
පැවතුනි.

වගුව 2

	ජන.	පෙබ.	මාර්.	අප්‍රේ.	මැයි	ජූනි	ජූලි	අගෝ.	සැප්.	ඔක්.	නොවැ.	දෙසැ.
2020	730	574	549	840	407	161	209	342	525	509	600	562
<b>2021</b>	<b>655</b>	<b>572</b>	<b>832</b>	<b>889</b>	<b>716</b>	<b>652</b>	<b>607</b>	<b>586</b>	<b>495</b>	<b>495</b>	<b>553</b>	<b>1,085</b>

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ  
සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම  
නිර්මාණය කිරීමේ ආකාරය

පූර්විකාව

→ වාර්ෂික වාර්තාව 2021

### ණය

#### ගෝලීය ක්‍රියාදාමය

##### EMDEs හි වර්ධිත ණය

“මූල්‍ය හා අයවැය හිඟයන්” කොටසේ සාකච්ඡා කර ඇති පරිදි, රජයේ ආධාර සහන යෝජනා තිබියදීත්, EMDEs හි දළ දේශීය නිෂ්පාදිතයට - රජයේ ණය අනුපාත නැවත පූර්ව වසංගත මට්ටම්වලට ආපසු පැමිණීම අපේක්ෂා නොකෙරේ. ඒ වෙනුවට, එය 2023 අවසන් වන විට 66% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පිරිහෙමින් පවතින ණය ගතිකත්වය, මූල්‍ය හිඟයන් මත අඛණ්ඩ ආදායම් අලාභවල බලපෑම පිළිබිඹු කරන බව පෙනේ. 2023 වන විට, 2019 සාමාන්‍යයට වඩා පහළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5% ක් වන දළ දේශීය නිෂ්පාදිතයෙන් 25% ක පමණ ස්ථාවර වන EMDEs සමඟ ආදායම EMDE හි 55% වඩා 2019 මට්ටම්වලට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, ඉහළ ගිය

##### කෙටිකාලීන බාහිර ණය

ණය සමඟ EMDEs මත දැඩි මූල්‍ය කොන්දේසි ඓතිහාසික වශයෙන් විශාල රාජ්‍ය මූල්‍ය පිරිවැයක් දැරූ අසම්භාව්‍ය බැරකම් උපලබ්ධි කිරීම තුළින් පොදු ශේෂ පත්‍ර තවදුරටත් පීඩාවට පත් කරමින්, ණය ආපසු හැරවීම සහ මුදල් නොගැලපීම් අවදානම් ද්‍රව්‍යකරණයට හේතු විය හැක.

#### ශ්‍රී ලාංකීය ක්‍රියාදාමය කෙරෙහි බලපෑම

##### බාහිර ණය අභියෝග

වසංගතය විසින් පීඩනයට පත්කළ දළ නිල සංචිතවල පහත වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව මූල්‍යකරණ ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දී සිටින අතර එය ණය බැඳීම් ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව සැක මතු කර ඇත. මීට අමතරව, විනිමය අනුපාත අඛණ්ඩව අවප්‍රමාණය වීම පොලී සහ වාරික අගයන් ඉහළ යාමට හේතු වී ඇත. අනාගත ණය බැඳීම් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇපකර යෝජනාවලියක නිරත වීමට අවශ්‍ය විය හැකි බව බොහෝ ආර්ථික විද්‍යාඥයින් සහ ප්‍රතිපත්ති විශ්ලේෂකයින් යෝජනා කරයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව IMF ඇපකර පිළිබඳව තවමත් තීරණය කර නොමැති අතර, රටේ බාහිර ණය අභියෝග කළමනාකරණය කිරීම සඳහා විනය, ඉන්දියාව සහ ජපානය යන රජයන් සමඟ රජය සාකච්ඡා සිදු කරමින් සිටී.

මහා බැංකුව ඇ. ඩොලර් 500ක (ISB) ජාත්‍යන්තර රන් බැඳුම්කර ආපසු ගෙවන ලදී. එය 2022 ජනවාරි 18 දින කල්පිරුණ අතර ඇ. ඩොලර් බිලියන 1ක ණය ආපසු ගෙවීමක් 2022 ජූලි 25 දින ගෙවීමට නියමිතය. ඉහත ජාත්‍යන්තර රන් බැඳුම්කර ඇතුළුව ඇ. ඩොලර් බිලියන 6.9ක් මෙම වසර තුළ ආපසු ගෙවීමට නියමිතය.


සමස්ත ණය සංරචකය මූල්‍ය සංරචක හේතුවෙන් ආසන්න කාලය තුළ අඛණ්ඩව ඉහළින් පවතිනු ඇති අතර විශාල කොටසක් දේශීය මූල්‍ය තුළින් මුදල් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, රජය ද්විපාර්ශ්වික ණය මාර්ග වෙත ගමන් කරන්නේ නම් විදේශ

ණය නිරාවරණය තවත් වැඩි වනු ඇත. සාමාන්‍ය ණය ආපසු ගෙවීම ඉදිරි වසර පහ තුළ වසරකට ඇ. ඩොලර් බිලියන 4.5 හි පවතී.

(මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව)

ප්‍රස්ථාරය 6

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය



ෆිට් විසින් කළ පුරෝකථනය

### ණය (ඉතිරි කොටස)

#### බැංකු ක්ෂේත්‍රයට සහ අදාළ සංවර්ධනයන්ට බලපෑම

ණය ශ්‍රේණිගතකරණය පහළ දැමීම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන, විසින් දුර්වල සාර්ව මූලධර්ම, හැකිලුණු විදේශ සංචිත, සහ ප්‍රතිපත්ති පිළිබඳ පැහැදිලි නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව පහත හෙළීමට කටයුතු කර ඇත. එබැවින්, බැංකුවල ජාත්‍යන්තර බැංකු ඒකක ණයවර ලිපි විවෘත කිරීමේදී සහ අපනයන හා ආනයන හැසිරවීමේ දුෂ්කරතා අත්විඳ ඇත. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා බැංකු නිරාවරණය

විම සැලකිල්ලට ගෙන කපාහැරීමක් මෙම අංශයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇත. කෙසේ වෙතත්, රජය කෙටි කාලීන අරමුදල් විධිවිධාන සමඟ එහි නොකැළැල් ණය වාර්තාව දිගටම තබා ගනු ඇති බව අපි විශ්වාස කරමු. (විශේෂයෙන් ඉන්දියාව සහ චීනය සමඟ) තවද, ශ්‍රී ලංකාවට මුදල් මාරු කිරීම සඳහා විදේශගතවන්නන් අවිධිමත් නාලිකා භාවිතා කිරීමට පෙලඹී ඇති අතර එය කර්මාන්තයට තර්ජනයක්ව පවතී.

IMF ඇපකර ණය වර්තමානයේ රට මුහුණ දී සිටින සාර්ව ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා තිරසාර විසඳුමක් සැකසීමට මහ බැංකුව සහ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සමීපව කටයුතු කිරීම ආරම්භ කිරීමට නියමිතය. මූල්‍යකරණය ලබා ගැනීම සඳහා සාකච්ඡා දැනටමත් උනන්දුවක් දක්වන ප්‍රතිපාර්ශ්ව සමඟ ආරම්භ කර ඇත.

වගුව 3

	2016	2017	2018	2019	2020	2021	2022 (f)
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස රාජ්‍ය ණය (%)	79.0	77.9	84.2	86.8	101	<b>102.8</b>	110.0

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්සාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# අවදානම් සහ අවස්ථා


GRI 102-11

## අපගේ මෙහෙයුම් සන්දර්භය

කොවිඩ්-19 වසංගතය, භූ දේශපාලනික සිදුවීම්, අප ක්‍රියාත්මක වන සමාජයෙන් පැන නගින සමාජ-ආර්ථික අභියෝග සහ නැගී එන සහ පවතින ඉතා විශාල ප්‍රවණතා වැනි ගෝලීය ප්‍රවණතා සහ ගැටළු අපගේ වටිනාකම් නිර්මාණ ක්‍රියාවලියට බලපාන පරිසරය තීරණය කරයි. අපගේ ව්‍යාපාරය පරිවර්තනය කිරීමට සහ අපගේ ප්‍රමාණාත්මක කරුණු වර්ගීකරණය කිරීමට පුළුල් තේමා වීමට හැකියාව ඇති ගෝලීය සාර්ව බලවේග වන එවැනි ඉතා විශාල ප්‍රවණතා හතක් අපි හඳුනාගෙන ඇත.

1. අවිනිශ්චිත භූ දේශපාලනික සහ සමාජ-ආර්ථික පරිසරය
2. ඉහළගිය නියාමන පරීක්ෂාව
3. බිඳවැටුණ තාක්ෂණය හා තරඟය
4. වෙනස්වන ගනුදෙනුකාර අවශ්‍යතා
5. ජන විකාශන ව්‍යුහයේ වෙනස්වීම්
6. දේශගුණික වෙනස්කම් හා තිරසාරභාවය
7. කොවිඩ්-19 හි සමාජ ආර්ථික බලපෑම

අපගේ මෙහෙයුම් පරිසරය විශ්ලේෂණය කිරීමෙන්, අපි අපගේ ඉහළම අවදානම් සහ අවස්ථා ව්‍යුත්පන්න කරන අතර එය අවදානම් තක්සේරු කිරීමේ ක්‍රියාවලියට අපගේ ඉහළ-පහළ ප්‍රවේශය මත පදනම්ව වසර පුරා යාවත්කාලීන කෙරේ. පසුව එන තාප සිතියම මගින් ඉහත හඳුනාගත් ඉතා විශාල ප්‍රවණතා හතේ අවදානම් මට්ටම මත පදනම්ව තක්සේරුව පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයයි. ණය, වෙළෙඳපොළ, මෙහෙයුම් සහ ද්‍රවශීලතා අවදානම්වල ප්‍රධාන අවදානම් පිළිබඳ සවිස්තරාත්මක අවදානම් තක්සේරුව සහ ඉහත ඉතා විශාල ප්‍රවණතා නිසා පැන නගින ව්‍යාපාර

කීර්තිනාමය සහ උපායමාර්ගික අවදානම් වැනි අනෙකුත් අවදානම් සහ එම අවදානම් සඳහා බැංකුවේ රුචිය අවදානම් සමාලෝචන වාර්තාවේ  212 සිට 239 දක්වා පිටු වලින් සාකච්ඡා කෙරේ.

### ඒකාබද්ධ වත්තනය

අපගේ උපායමාර්ගය ලබාදීමේ ක්‍රියාවලිය තුළ, පාර්ශ්වකරුවන්ගේ සෘජු බැඳියාවන් අනතුරේ

නොහෙලන ආකාරයකින් අවස්ථා සහ අදාළ අවදානම්වලට අපි ප්‍රතිචාර දක්වමු. අවදානම තීරණය කිරීමේදී, අපි අපගේ මෙහෙයුම් සන්දර්භය හොඳින් සලකා බලා, අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා මත ඒවායේ බලපෑම සහ අපගේ උපායමාර්ගයට සක්‍රීයව ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය පිළිබඳ තක්සේරු කරමු, අවදානම පිළිබඳ අපගේ සලකා බැලීම අප බලපාන සියලුම ප්‍රාග්ධන හරහා සමතුලිත කෙරේ.

## වසර එකේ කාලසීමාව

ප්‍රස්ථාරය 4

සිදුවීමේ සම්භාවිතාව					
	දුර්ලභ	විය නොහැක	මධ්‍යස්ථ	වියහැකි	බොහෝ විට විය හැකි
නොවැදගත්					
සුළු			7		
මධ්‍යස්ථ				6	4
විශාල				2	
අතිශයින්					1

## වසර පහේ කාල සීමාව

සිදුවීමේ සම්භාවිතාව					
	දුර්ලභ	විය නොහැක	මධ්‍යස්ථ	වියහැකි	බොහෝ විට විය හැකි
නොවැදගත්					
සුළු			7		
මධ්‍යස්ථ				6	2 4 5
විශාල					
අතිශයින්				1	

● ඉහළ    ● මතු වන    ● ස්ථිර    ● අඩුකළ

ඉතා විශාල ප්‍රවණතා ශ්‍රේණිගත කිරීම	අවදානම් මට්ටම්	
	2021	2020
අවිනිශ්චිත භූ දේශපාලනික සහ සමාජ-ආර්ථික පරිසරය	1	2
ඉහළගිය නියාමන පරීක්ෂාව	3	3
බාධාකාරී තාක්ෂණයන් සහ තරඟකාරීත්වය	4	4
වෙනස්වන ගනුදෙනුකාර අවශ්‍යතා	5	5
ජන විකාශන ව්‍යුහයේ වෙනස්වීම්	7	6
දේශගුණික වෙනස හා තිරසාරභාවය	6	7
කොවිඩ්-19 වසංගතයෙහි සමාජ ආර්ථික බලපෑම	2	1

අතිරේක තොරතුරු  
 මූලාසනය  
 පාලනය  
 සහ නිවැරදි කිරීම  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකාරය  
 පුරවිකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021





### 1. අවිනිශ්චිත හු දේශපාලනික සහ සමාජ ආර්ථික පරිසරයක්

#### අපගේ තිරසාර වටිනාකම නිර්මාණය පිළිබඳ බලපෑම

සාර්ව ආර්ථික පරිසරය අපගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට සහ අපගේ වෙළෙඳපොළ බැඳීම් සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව කෙරෙහි බලපාන අතර දේශපාලන පරිසරය මෙහෙයුම් පරිසරයට බලපායි.

ප්‍රවනතා	අවස්ථා	අභියෝග/අවදානම්	අපගේ උපායමාර්ගික ප්‍රතිචාරය
<ul style="list-style-type: none"> <li>අතීතය වෙළෙඳපොළ අස්ථාවරත්වය සහ උග්‍ර වූ හු දේශපාලනික ආතතීන් ගෝලීයකරණ විරෝධයට හා ආරක්ෂණවාදී හැසිරීම් වලට තවදුරටත් වේගවත් කර කර ඇත.</li> <li>ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින දේශපාලන ස්ථාවරත්වය බරපතල සමාජ ප්‍රශ්නවලට, උද්ඛෝලනය වැඩි වීමට සහ ප්‍රතිපත්ති අවිනිශ්චිතභාවයට තුඩු දී ඇත.</li> <li>අඩු දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය වැනි මූල්‍ය විචල්‍යයන්ගේ අස්ථාවරත්වය වැඩි වීම, පිරිහෙන විදේශ සංචිත, ද්‍රවශීලතා හිඟය සහ උද්ඛෝලනය ඉහළ යාම</li> <li>ඉහළ රාජ්‍ය ණය සහ කොවිඩ්-19 ආශ්‍රිතව ප්‍රසාරණාත්මක පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් පවතින සාර්ව මූල්‍ය අවදානම් ඉහළ නැංවීම</li> <li>ප්‍රතිපත්තිමය සහ දේශපාලන අවිනිශ්චිතතාවයෙන් ඇතිකළ මන්දගාමී ආර්ථික ප්‍රතිසාධනය හේතුවෙන් ව්‍යාපාර සහ පාරිභෝගික විශ්වාසය අඩුවීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>ව්‍යාපාර ආකෘති නැවත සැකසීම සහ ආදායම් මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම</li> <li>අපගේ අදාළ සහ කාර්යක්ෂම අවදානම් ආකෘති ප්‍රාග්ධනනියකරණය</li> <li>නව ව්‍යාපාර ඇරඹීමට සහයවීමට ණය විසඳුම් සංවර්ධනය</li> <li>ගනුදෙනුකාර ධනය කළමනාකරණය සහ පාරිසරික සංක්‍රාන්තිය සඳහා සහය ලබාදීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස හුගෝලීය ප්‍රදේශවල ගෝලීය සැපයුම් දාම සහ ඵලදායීතාවයට බාධා කිරීම් සහ ගෝලීය සෞභාග්‍ය සහ සහයෝගීතාවයට බලපාන හු දේශපාලන පරිසරය වෙනස් කිරීම</li> <li>වත්කම් තක්සේරු කිරීමේ හදිසි විනැන්වීම් සඳහා බැංකුවේ ශේෂ පත්‍ර නිරාවරණය වීම</li> <li>සාර්ව ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය පහත වැටීම තුළින් මූල්‍යනය සඳහා වන පිරිවැය වැඩි විය</li> </ul>	<ul style="list-style-type: none"> <li>ආර්ථික අවදානම් සඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා ප්‍රධාන දර්ශක නියාමනය</li> <li>අවදානම් අවස්ථා උදාකර ප්‍රග්ධනය කරන බැවින් ඒවා හඳුනා ගැනීමට සහ අවම කිරීමට ගෝලීය, කලාපීය සහ දේශීය වර්ධනයන් අඛණ්ඩව ඇගයීම මත පදනම්ව අපගේ අවධානම් උපාය මාර්ග සහ රුචිය අධීක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම</li> <li>වසංගතයෙන් ආර්ථිකය යථා තත්වයට පත් වීම සඳහා ව්‍යාපාරික අවස්ථා ප්‍රයෝජනයට ගැනීම සඳහා නව වෙළෙඳපොළ සහ නිෂ්පාදන සංවර්ධනය කිරීම</li> <li>ගනුදෙනුකාර ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා මූලික බැංකුකරණ සේවා කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම සහ කාර්යක්ෂමව ප්‍රාග්ධනය සහ සම්පත් වෙන් කිරීම.</li> </ul>

- කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවස්ථා වැඩි වීම
- කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවස්ථා වැඩි වීම
- කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවදානම් වැඩි වීම
- කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවදානම් වැඩි වීම
- 2020ට සමානව සිටීම

බලපාන ලද ප්‍රාග්ධනය

බලපාන ලද කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික පරමාර්ථ

බලපාන ලද ප්‍රමාණාත්මක කරුණු

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ වාර්ෂික වාර්තාව 2021

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### ක්‍රියාත්මක පාලනය

වසංගතයේ සහ ඒ ආශ්‍රිත අගුලු දැමීමේ (lock down) බලපෑම අපගේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ හැකියාව කෙරෙහි, විශේෂයෙන් ණය දීම හා සම්බන්ධ අවදානම් සහ අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව කෙරෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සම්පව තිරික්ෂණය කළේය. ආර්ථික බලපෑම් ආමන්ත්‍රණය කිරීම සඳහා, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචිත උපායමාර්ගික ව්‍යාපාර සැලැස්ම සහ පසුකාලීන සංශෝධන අනුමත කරන ලදී.

ප්‍රධාන සහ ඉහළ අවදානම් ක්ෂේත්‍ර මුළුමනින්ම තක්සේරු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට (BIRMC) වැඩි වාර්තා සංඛ්‍යාවක් ඉඩ ලබා දුන්නේය. තවද, මෙහෙයුම් අලාභ සහ වංචා අවදානම මෙන්ම කළමනාකරණ ක්‍රියාමාර්ග සහ ආශ්‍රිත පාලනයන් වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති පියවර මෙම අවදානම් මත සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් සම්පව අධීක්ෂණය කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී භාවිතා කරන කළමනාකරණ උපකල්පන, ඇස්තමේන්තු කිරීමේ ක්‍රම සහ විනිශ්චයන් ඇගයීමට ලක් කරන ලදී.

### ඉදිරි දැක්ම

උද්ධමනය වසර පුරා අඛණ්ඩ අභියෝග නිර්මාණය කරමින් 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට බලපානු ඇත. අතිශයින් දුර්වල ආර්ථික දර්ශක 2022 දී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට මුදල් මණ්ඩලයට සිදුවිය හැක. 2021 දෙවන භාගයේදී සාමාන්‍ය බරතබනලද මූලික අනුපාතිකය (AWPR), මුදල් ප්‍රතිපත්ති ඉහළ යාම, සෘණාත්මක ද්‍රවශීලතාව සහ පුද්ගලික අංශයේ ණය ඉහළ යන ඉල්ලුම මධ්‍යයේ ඉහළ යෑමක් දක්නට ලැබුණි. මෙය AWPR හි වැඩි වීමක් සමඟ සමාන වේගයකින් දිගටම පැවතිය හැක.

අඛණ්ඩ ආනයන සීමා කිරීම් තිබියදීත් ශ්‍රී ලංකාවේ අඩු විදේශ සංචිත තත්ත්වය, මුදල් අවප්‍රමාණය වීම, ඉහළ විදේශ මුදල් ණය ආපසු ගෙවීම සහ ආනයන සීමා කිරීම්, ආනයන ඉහළ යෑම ප්‍රධාන අවධානයට ලක්ව පවතී.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකරණය පහත හෙළීම බාහිර අරමුදල් සෙවීමට අතිශය අභියෝගාත්මක වී ඇත.

මෙය විදේශ සංචිත තවදුරටත් පිරිහීමට තුඩු දෙන අරමුදල් ගලා ඒමේ හිඟයක් ඇති කිරීමට මෙහෙයවනු ඇත. 2019 බදු කපාහැරීමට පසු රජයේ වියදම් පියවා ගැනීමට බදු ආදායම ප්‍රමාණවත් නොවීය. තවද, වසංගතයෙන් පසු දේශීය වියදම් ඉහළ ගිය අතර, එය 2022 වසර පුරාම අඛණ්ඩව පැවතිය හැකි ඉලක්කම් දෙකක අයවැය හිඟයකට තුඩු දුන්නේය.

තවදුරටත් අභියෝග ඇති කළ හැකි මුදල් ගලා ඒමේ මන්දගාමීත්වය තවදුරටත් අත්විඳිය හැකිය. අධි අවදානම් පරිසරයක් නිර්මාණය කරමින් රජයේ ආපසු ගෙවීමේ සැලැස්ම අපහැදිලිව පවතී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රුපියලේ නිදහස් පාවීම සම්බන්ධ වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාව ශ්‍රී ලංකා ආර්ථිකයට ධනාත්මක ප්‍රතිඵලයක් නිර්මාණය කිරීමට ඉඩ ඇත. සැලකිය යුතු ශුද්ධ විදේශ ගලා ඒම සමඟ බාහිර අංශයේ වැඩිදියුණු කිරීම් සහ ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම වැඩිදියුණු කිරීම අනාගතයේ දී ආර්ථික ප්‍රතිසාධනයට සහාය විය හැකිය.



## 2. වර්ධිත නියාමන පරීක්ෂාව






### අපගේ තීරණ වටිනාකම නිර්මාණය කිරීමේ බලපෑම්


බාසල් ප්‍රතිසංස්කරණ ඇතුළුව වෙනස්වන නියාමන සහ වාර්තාකරණය, මූල්‍ය සහ පිස්කල් ප්‍රතිපත්තිවල සමස්ත ගිණුම්කරණ ප්‍රමිති

වෙනස්වීම්, මූල්‍ය අපරාධ මත රෙගුලාසි, මතුවන රහස්‍යතාව, සයිබර් ආරක්ෂාව, සහ වර්ගාව පිළිබඳ නීතිකරණය අපගේ ව්‍යාපාර ආකෘතියට බලපෑ හැකි අතර අනුකූලතා අවදානම ඇති කළ හැකිය. නියාමන වෙනස්වීම් පොලී අනුපාත මෙන්ම බදු, සහ අවසාන වශයෙන්


බැංකුවේ ලාභය කෙරෙහි බලපෑ හැකිය. රජයේ ප්‍රතිපත්තිවල වෙනස්වීම් මගින් බලපෑමට ලක් වූ නියාමන සහ සමාජ ආර්ථික සාධක ඒකාබද්ධ කිරීම ව්‍යාපාර ආකෘතිය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිය.

ප්‍රවනතා	අවස්ථා	අභියෝග/අවදානම්	උපගේ උපායමාර්ගික ප්‍රතිචාරය
<ul style="list-style-type: none"> <li>සාර්ව ආර්ථික පරිසරය මත පීඩනය වැඩි වීම හේතුවෙන්, ශක්තිමත් බැංකු රාමුවක්, ලාභදායීත්වය සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා නියාමකයින් විසින් රෙගුලාසි සංශෝධනය කිරීම සහ සංවර්ධනය කිරීම සිදු කරයි.</li> <li>නියාමන බලධාරීන්ගේ බහුවිධතාව සහ දැඩි විවේචන නීති</li> </ul>	<ul style="list-style-type: none"> <li>බැංකුව එහි ගනුදෙනුකරුවන් වෙත කැපවූ සහය ලබාදීම</li> <li>බැංකුවේ පාලන ක්‍රියාවලිය සහ සඳාචාර රාමුව තුළ අඛණ්ඩ වර්ධනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>නියාමන අපේක්ෂාවන් සහ වෙනස්වන ප්‍රජා ප්‍රමිති සහ අපේක්ෂාවන්ගෙන් ඇතිවන අභියෝග</li> </ul>	<ul style="list-style-type: none"> <li>සම්බන්ධීකරණ, විස්තීර්ණ සහ ඇගයීමට ප්‍රතිචාර දැක්වීමට ඉදිරි දැක්ම ප්‍රවේශයක් පවත්වා ගැනීම සහ බැංකුව හරහා පුද්ගලයින්, ක්‍රියාවලි සහ පද්ධති තුළ ආයෝජන හරහා නියාමන වෙනස්කම් අධීක්ෂණය කිරීම.</li> </ul>


ප්‍රවනතා	අවස්ථා	අභියෝග/අවදානම්	අපගේ උපායමාර්ගික ප්‍රතිචාරය
<ul style="list-style-type: none"> <li>ගනුදෙනුකරුවන් සහ ආයෝජකයින් සඳහා ශක්තිමත් ආරක්ෂාව</li> <li>මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයේ මූල්‍යකරණය වැලැක්වීමේ රෙගුලාසිය</li> <li>විනිදවීමේ අවශ්‍යතාව</li> <li>කාලගුණය සහ ESG අවදානම් සම්මත කිරීම</li> </ul>	 නව අවදානම් අඛණ්ඩ කළමනාකරණය සහ යහපත් ගනුදෙනුකාර දැනුම	 අපගේ ESG බැඳීම් සහ අදාළ සමාජ අපේක්ෂාවන් සපුරාලීමට අපොහොසත් වීම ගනුදෙනුකරුවන්ට සහ ප්‍රජා බලපෑම්වලට සහ කොටස් හිමියන්ගේ වටිනාකම අඩු කිරීමට හේතු විය හැක.   ඉහළ ප්‍රාග්ධන අවශ්‍යතාව සහ දඩි ද්‍රව්ශීලතා කළමනාකරණය   රෙගුලාසිවල වැඩිවීම රෙගුලාසිවල වැඩිවීම අනුකූලතාව, බැංකුකරණයේ පිරිවැය වැඩි වීම සඳහා ඉල්ලුම ඉහළ නංවා ඇත.   නව, අඩු නියාමන තරඟකරුවන් සමඟ විකෘති තරඟය	<ul style="list-style-type: none"> <li>නියාමකයින්, රජය සහ උපදේශක කණ්ඩායම් සමඟ සහයෝගයෙන් වැඩ කිරීම</li> <li>අපගේ ESG ප්‍රතිපත්ති සහ ක්‍රියාවලි ශක්තිමත් කිරීම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සහ</li> <li>අපගේ ප්‍රගතිය විනිවිදභාවයෙන් හෙළිදරව් කිරීම</li> <li>නුදුර්දීම ක්‍රියාත්මක වන නියාමන වර්ධනයන් අපගේ උපාය මාර්ගික සැලසුම්වලට සාධක විය</li> <li>මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා නියාමකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම</li> </ul>

-  කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවස්ථා වැඩි වීම
-  කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවස්ථා වැඩි වීම
-  කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවදානම් වැඩි වීම
-  කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවදානම් වැඩි වීම
-  2020ට සමානව සිටීම


**බලපාන ලද ප්‍රාග්ධනය**



**බලපාන ලද කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික පරමාර්ථ**



**බලපාන ලද ප්‍රමාණාත්මක කරුණු**



**ක්‍රියාත්මක පාලනය**

BIRMC සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ඔවුන්ගේ අදාළ විධානයන් තුළ වත්මන් සහ අපේක්ෂිත නියාමන වෙනස්කම් නියාමනය කරයි. 2021 සමාලෝචනවලට මෙයටම සීමා නොවුවද බැංකුවේ ණය ගුණාත්මකභාවය, ව්‍යවස්ථාපිත සහ ආර්ථික ප්‍රාග්ධන සංයුතිය සහ නියාමන අවශ්‍යතා, පීඩන අවස්ථා, බාසල් III සංශෝධන (අවදානම් බර තබන ලද වත්කම් නිර්ණය කිරීම සඳහා නීති රීති සංශෝධනය කිරීම) සහ පොලී අනුපාත ප්‍රතිසංස්කරණ ඇතුළත් විය.

**දැක්ම**

බැංකු සඳහා රෙගුලාසි දීර්ඝ කිරීමේ විධිවිධාන අඩංගු නව බැංකු පනතක් 2022 දී පනවනු ලැබේ. මූල්‍ය ආයතනවල අර්බුදකාරී සුදානම සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ද මහ බැංකුව විසින් විධිවිධාන හඳුන්වා දෙනු ඇත. ජාත්‍යන්තර ප්‍රමිති සහ මනා

පරිචයන්ට අනුකූලව බැංකුවේ තොරතුරු තාක්ෂණය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් නියාමන සහ අධීක්ෂණ රාමුවට වෙනස්වීම් හඳුන්වා දෙනු ලැබේ. යෝජිත රෙගුලාසි බැංකුවලට ඔවුන්ගේ තොරතුරු පද්ධති සහ අදාළ තාක්ෂණික අවකාශ යාවත් කිරීමට පොළඹවනු ඇති අතර ඒ තුළින් අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය වැඩිදියුණු කරනු ඇත.



### 3. බාධාකාරී තාක්ෂණය හා තරඟකාරීත්වය

#### අපගේ තීරණ වටිනාකම නිර්මාණයේ බලපෑම්

සීමිත ගනුදෙනුකාර පිවිසුම් ස්ථාන සහ සේවා සහ ගෙවීම් විකල්ප සඳහා සීමිත ප්‍රවේශය

වැනි බැංකුකරණයට සම්ප්‍රදායික බාධක ජය ගැනීමට ඩිජිටල් තාක්ෂණයට විභවතාවයක් ඇත. තාක්ෂණය තුළ බරපතල වර්ධනය සමඟ තීව්‍ර තරඟය මෙහෙයුම් අවදානම් මට්ටම් වැඩි කරන

අතර ක්ෂේත්‍රය තුළ අපගේ ගනුදෙනුකරුවන් සහ අපගේ තරඟකාරීත්වයට අදාළව රඳා පැවතීමට අපට ඇති හැකියාවට බලපායි.

ප්‍රවනතා	අවස්ථා	අභියෝග/අවදානම්	අපගේ උපායමාර්ගික ප්‍රතිචාරය
<ul style="list-style-type: none"> <li>ජංගම තාක්ෂණය, FinTech හවුල්කාරීත්වය, බ්ලොක්චේන් තාක්ෂණය, කෘතීම බුද්ධිය සහ සාම්ප්‍රදායික බැංකු ආකෘතිවලට අභියෝග කරන රොබෝ තාක්ෂණය වැනි නව තාක්ෂණවල ස්ථාවරව ක්‍රියාත්මක කිරීම</li> <li>පුළුල් පරාසයක මූල්‍ය නිෂ්පාදන සහ සේවා සපයන නව තාක්ෂණය සහ ව්‍යාපාරික ආකෘති සමඟ සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ තරඟකරුවන් ඇතුළුවීම</li> <li>වටිනාකම් දාමය තුළ සහභාගිවුවන්ගේ වර්ධනය සංඛ්‍යාව</li> </ul>	<ul style="list-style-type: none"> <li>අපගේ මෙහෙයුම් වැඩිදියුණු කිරීම සුවිශේෂී ගනුදෙනුකාර අත්දැකීමක් ලබා දීමට ඉඩ සලසයි</li> <li>දීප ව්‍යාප්ත ව්‍යාප්තියක් සහිත සැබවින්ම බහු නාලිකා බැංකුවක් ලෙස ස්ථානගත වීම</li> <li>නව්‍යකරණය වැඩි කිරීම සහ බැංකුවේ කඩිසරකම වැඩි කිරීම</li> <li>එකතු කිරීමේ ගනුදෙනු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම දිගු කාලීනව පිරිවැය අඩු කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>තාක්ෂණය ඇතුළුවීමේ බාධක ඉවත්කර, මූල්‍ය සේවා වඩාත් තරඟකාරී කරයි.</li> <li>පුද්ගලික දත්තවල ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, වංචා කිරීමේ අවදානම් සහ මූල්‍ය අපරාධ පිළිබඳ සැලකිල්ල</li> <li>ඉහළ තරඟකාරීත්වය සහ වැඩිවන පිරිවැය හේතුවෙන් ලාභදායීතාවය සහ වෙළෙඳපොළ කොටස බාදනය වීම</li> <li>පිරිනැමීම් බණ්ඩනය කිරීම සහ ඉවත් කිරීම සහ හරස් විකිණීම සඳහා සීමිත අවස්ථා</li> <li>කඩිසරකම හා පරිනාමනය අපගේ තොරතුරු තාක්ෂණය අභියෝගකිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>යටිතල පහසුකම් සහ තාක්ෂණය වැඩිදියුණු කිරීම අපට අදාළව සිටීමට සහ නව ප්‍රවේශකයින්ගෙන් තරඟයට මුහුණ දීමට අපට ශක්තිමත් කරයි.</li> <li>තාක්ෂණික වේදිකාවල අඛණ්ඩ ආයෝජනය, ක්‍රියාවලීන් සහ පාලනයන් වැඩිදියුණු කිරීම, FinTechs සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ දැඩි අධීක්ෂණය</li> <li>සයිබර් අවදානම් වැළැක්වීම සහ කළමනාකරණය කිරීමට සමීප නියාමනය ඇතුළුව සුදුසු පරීක්ෂා කිරීම් සහ ශේෂයන් ස්ථාපිත කිරීම</li> <li>ඩිජිටල් හිතකාමී අත්දැකීමක් ලබා දෙන අපගේ පුළුල් බහු නාලිකා බෙදාහැරීමේ ජාලය තුළින් කාලීන ආකාරයකින් අපගේ අනාගත ගනුදෙනුකරුවන් වෙත ලඟාවීම</li> </ul>

- කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවස්ථා වැඩි වීම
- කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවස්ථා වැඩි වීම
- කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවදානම් වැඩි වීම
- කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවදානම් වැඩි වීම
- 2020 සමානව සිටීම

**බලපාන ලද ප්‍රාග්ධණය**

**බලපාන ලද කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික පරමාර්ථ**

**බලපාන ලද ප්‍රමාණාත්මක කරුණු**

### ක්‍රියාත්මක පාලනය

කොවිඩ්-19 ව්‍යාපාර සඳහා අපගේ ප්‍රවේශය වෙනස් කර ඇති අතර අපගේ අදාළත්වය පවත්වා ගැනීම සඳහා අපගේ උපායමාර්ගික අවධානය සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් තියුණු කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ව්‍යාපෘතිවලින් බහුතරයක් මූලික බැංකුකරණ ක්‍රියාත්මක කිරීම් සහ ඩිජිටල් පරිවර්තනය (තොරතුරු සුරක්ෂිතතාවයේ වැඩිදියුණු කිරීම් ඇතුළුව) හා සම්බන්ධ වේ.

2021 දී ව්‍යාපාර සහ ඩිජිටල්කරණය ගැඹුරු ලෙස ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ක්ෂේත්‍රයේ අවශ්‍ය වෙනස්කම්වල වේගය සපුරාලීම සඳහා නව්‍ය හැකියාවන් ප්‍රබෝධමත් කිරීම කෙරෙහි නිසි අවධානය යොමු කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම කෙරෙහි මණ්ඩලය අවධානය යොමු කර ඇත. වැඩිවන සයිබර් ආරක්ෂණ තර්ජන වලට එරෙහිව සටන් කිරීම සඳහා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අධීක්ෂණය ලබා දී ඇත.

### දැක්ම

ආර්ථික පසුබෑම මධ්‍යයේ වුවද, කොවිඩ්-19 සංචාරක සීමා කිරීම් අනුගමනය කරමින්, ඩිජිටල් සහ විදුලි සංදේශ සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළයාම මගින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT) අංශයේ අඛණ්ඩ ව්‍යාප්තියක් අපි අපේක්ෂා කරමු. පහසු සහ "ඕනෑම වේලාවක - ඕනෑම තැනක" බැංකු සේවා සඳහා ඇති ඉල්ලුම, ස්මාර්ට් ජංගම උපාංගවල ගැඹුරට විනිවිද යාම සහ ලාභදායී දත්ත වෙත ප්‍රවේශ වීම සඳහා ඉල්ලුම මගින් ඉදිරියට යමින් වර්ධනය සඳහා ඩිජිටල් යොදා ගැනීමට අපි අපේක්ෂා කරමු.

ඩිජිටල් පරිවර්තන උපායමාර්ගය නැගී එන තර්ජන සහ සාධක සලකා බලයි. මූලික සැලසුම් කළ වියදම් සහ ව්‍යාපාරික ප්‍රතිලාභවලට සමගාමීව කාර්යක්ෂම පද්ධතිවල නිවැරදි සමතුලිතතාවය, අදාළ දක්ෂතාව සහ ඩිජිටල් විශේෂඥතාව සමඟ පරිනාමය වීම අපට අවශ්‍යය. තාක්ෂණික දියුණුව සහ භූ දේශපාලනික වර්ධනයන් සමඟ සයිබර් අවදානම නිරන්තරයෙන් විකාශනය වේ.



## 4. වෙනස්වන ගනුදෙනුකාර අවශ්‍යතා

### අපගේ තීරසාර වටිනාකම නිර්මාණයේ බලපෑම්

වෙනස්වන අපේක්ෂාවන් සහ වැඩිවන තරඟකාරීත්වය ගනුදෙනුකරුවන්ට අදාළව සිටීමට බැංකුවලට අභියෝග ඇති කරයි. පාරිභෝගික කේන්ද්‍රීය සංස්කෘතියක් නිර්මාණය කිරීම ලාභදායීත්වය වැඩිදියුණු කිරීමට සහ දිගු කාලීන වටිනාකමක් ඇති කිරීමට ඉතා වැදගත් වේ.

ප්‍රවනතා	අවස්ථා	අභියෝග/අවදානම්	අපගේ උපායමාර්ගික ප්‍රතිචාර
<ul style="list-style-type: none"> <li>අදාළ, පුද්ගලගත සහ සක්‍රීය ප්‍රවේශයක් සඳහා වැඩිවන අවශ්‍යතාව</li> <li>වේගවත්, සරළ, සර්ව නාලිකා, ගාස්තු රහිත සේවා සඳහා වැඩිවන ඉල්ලුම</li> <li>පුද්ගලික දත්ත ආරක්ෂාව සහ භාවිතය සඳහා අවශ්‍යතාව</li> <li>සන්නාම කරා වර්ධිත ගනුදෙනුකාර බලය</li> </ul>	<ul style="list-style-type: none"> <li>ගනුදෙනුකාර සහාය සඳහා බල ගැන්වූ කණ්ඩායම් සහිත සර්ව නාලිකා බැංකුවක් ලෙස ස්ථානගත කිරීම</li> <li>පළපුරුද්ද සහ ව්‍යාපාර මාර්ගවල විවිධත්වය</li> <li>ජීවන අදියරවලට ගැලපෙන විස්තීර්ණ විසඳුමක් පිරිනැමීමට බැංකු නොවන පිරිනැමීම් ඇතුළුව ගනුදෙනුකාර පිරිනැමීම වැඩි කිරීම</li> <li>දත්තවල ආරක්ෂාව සඳහා ශක්තිමත් සඳාචාර සංස්කෘතියක් සහ යහපත් තොරතුරු තාක්ෂණ පද්ධතිවල ප්‍රාග්ධනකරණය</li> </ul>	<ul style="list-style-type: none"> <li>ශාඛාවල කාර්යබහුලවීම අඩු කිරීම</li> <li>පරිනාමනයන්හි ගනුදෙනුකාර අවශ්‍යතා ප්‍රමුඛ කිරීමේ හැකියාව</li> <li>වර්ධිත සයිබර් ආරක්ෂාව, වංචා, උත්සාහකළ වංචා</li> </ul>	<ul style="list-style-type: none"> <li>අපගේ සයිබර් ආරක්ෂිත හැකියාවන් ශක්තිමත් කරමින් ආරක්ෂිත, සුරක්ෂිත, සහ විශ්වාසවන්ත බැංකු සේවාවක් සඳහා ගනුදෙනුකාර අවශ්‍යතාව සපුරාලීම</li> <li>කාර්යක්ෂම හා පිවිසියහැකි බැංකු සේවා පිරිනැමීමට නව හා වර්ධිත ඩිජිටල් සේවා, නිෂ්පාදන හා ක්‍රියාවලි සේවයේ යෙදවීම</li> </ul>

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ තීරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූලාශ්‍ර

පාලනය

කළමනාකරණ සාක්ෂිප්පත් වශයෙන්

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ප්‍රවෘත්තිය

- වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ඩිජිටල් මාර්ග යොදා ගන්නා බැවින් සමීප ගනුදෙනුකාර සහය සඳහා අවශ්‍යතාව
- ක්‍රය ශක්තිය/අන්තර්කරණය, ආරක්ෂාව (විශේෂයෙන් දත්ත ආරක්ෂාව) සහ පාරිසරික තිරසාරභාවය පිළිබඳ බැංකුවේ ඉහළ බැඳීම පිළිබඳ අපේක්ෂාව

අවස්ථා

- උසස් ගනුදෙනුකාර අත්දැකීමක් ලබාදීමට නව තාක්ෂණයන් හා කෘතීම බුද්ධිය භාවිතය
- විශිෂ්ඨ ගනුදෙනුකාර සම්බන්ධතා තුළින් විවිධ ගනුදෙනුකාර සේවා පිරිනැමීම සහ ගනුදෙනුකරුවන් රඳවා ගැනීම

අභියෝග/අවදානම්

- අඩු මාරුකිරීම් පිරිවැය හේතුවෙන් ඩිජිටල් ලෙස ශක්තිමත් තරඟකරුවන්ගෙන් වැඩි වූ තරඟය
- මිල පීඩනය වැඩි කරන නව ශාස්ත්‍ර රටා

අපගේ උපායමාර්ගික ප්‍රතිචාරය

- කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවස්ථා වැඩි වීම
- කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවස්ථා වැඩි වීම
- කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවදානම් වැඩි වීම
- කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවදානම් වැඩි වීම
- 2020 සමානව සිටීම

බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික පරමාර්ථ



බලපාන ලද ප්‍රමාණාත්මක කරුණු



ක්‍රියාත්මක පාලනය

අධ්‍යක්ෂ මණ්ඩලය නව සාමාන්‍ය තුළ ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් යොදා ගැනීමේ දිගු කාලීන තිරසාරභාවය සහතික කිරීමට ආරක්ෂිත ප්‍රවේශයක් ගෙන ඇත. රජයට අයත් ආයතනයක් ලෙස, අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රජා සහය පිරිනැමීම සහ විනිවිදභාවය සහතික කිරීම අවධාරණය කළ අතර, ගනුදෙනුකාර බැංකු තීරණ ගැනීමේදී එය තීරණාත්මක සාධක වෙයි. රජයේ උත්තේජන ක්‍රියාමාර්ග පරිනාමනය, සහන පිරිනැමීම, සහ සහන උත්සාහයන් වෙත පරිත්‍යාග කිරීම මගින් අර්බුදය තුළ ගනුදෙනුකරුවන්ට සහය ලබාදීමේදී බැංකුව පෙරමුණේ සිටී. අධ්‍යක්ෂ මණ්ඩලයට බැංකුවේ කීර්තිනාම අවදානම ආරක්ෂා කිරීම පිළිබඳ නිවැරදි දැනුමක් ඇත.

දැක්ම

බැංකුකරණයේ අනාගතය ගනුදෙනුකාර අවශ්‍යතා වෙනස්වීම සහ උසස් තාක්ෂණයන් වැළඳගැනීම සමඟ වෙනස් වනු ඇත. ඩිජිටල් පරිනාමනය ගතික ව්‍යාපාර පරිසරයක් තුළ රඳා පැවතීමට තීරණාත්මක සාධකයකි. තාක්ෂණය ව්‍යාපාර වර්ධනයේ අඛණ්ඩ ධාවකයා වන අතර, විවිධ පරාසයක සේවා ලබාදීමට කේන්ද්‍ර ගතවී පවතී. බැංකු කඩිසර වීම අවශ්‍ය කෙරෙන අතර ගනුදෙනුකරුට බාධා රහිතව සේවය කිරීමට ඩිජිටල් හා මානව ශ්‍රම බලකාය සාර්ථකව ඒකාබද්ධ විය යුතුය. ඔවුන් පිරිනමන නිෂ්පාදන හා

සේවා ප්‍රශස්ථ කිරීමට ඩිජිටල් අවකාශ සහ දත්ත භාවිතා කිරීම ඔවුන්ට අවශ්‍ය වන අතර ගනුදෙනුකාර විශේෂ අවශ්‍යතා ඵලදායී අකාරයෙන් සපුරාලීමට ගලපන ලද ගනුදෙනුකාර සේවා ලබාදිය යුතු වේ.



## 5. ජන විකාශ ව්‍යුහය තුළ වෙනස්වීම්

### අපගේ තීරසාර වටිනාකම නිර්මාණයේ බලපෑම්

සමාජ ජන විකාශන ව්‍යුහයේ වෙනස්වීම් සේවා සැපයීම කෙරෙහි දිගුකාලීන ගමනාර්ථ ඇති කරන අතරම ඉතුරුම්, ආයෝජන සහ

ණය කෙරෙහි බලපායි. ජන විකාශන ව්‍යුහයේ වෙනස්වීම් සහ හැසිරීම පාරිභෝගිකයින්ට පිරිනමන නිෂ්පාදන සහ සේවා, බෙදා හැරීමේ මාර්ග සහ වටිනාකම් කොටස කෙරෙහි බලපෑම් කරයි. දේශීයව දක්ෂයින් බඳවා ගැනීම මගින්, අපගේ වටිනාකම් නිර්මාණය සහ ව්‍යාපාර

වර්ධනය සහතික කරමු. සමාජයේ ප්‍රවණතා අපගේ බැංකුවේ සමාජ අදාළත්වය තීරණය කරන අතර දක්ෂතා ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට අසමත් වීම අපගේ අනුප්‍රාප්තිය සහ ව්‍යාප්ති සැලසුම්වලට බාධා කරයි.

ප්‍රවනතා	අවස්ථා	අභියෝග/අවදානම්	අපගේ උපායමාර්ගික ප්‍රතිචාරය
<ul style="list-style-type: none"> <li>වයස්ගත ජනගහනය වැඩිවීම, යැපෙන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම, පවුල් ආකෘතිවල විවිධාංගීකරණය සහ රැකියා ආකාර වැඩි කරයි</li> </ul>	<ul style="list-style-type: none"> <li>දිගුකාලීනව ගනුදෙනුකාර ගැටළු සහ අපේක්ෂාවන්ට විකල්පයක් වන විශ්ව බැංකුකරණ ආකෘතියක් නිර්මාණය</li> </ul>	<ul style="list-style-type: none"> <li>පාරිසරික සහ සමාජීය අංශ කෙරෙහි ගනුදෙනුකාර අපේක්ෂාවන් හඳුනාගැනීම වැඩි කිරීමේ අවශ්‍යතාව</li> </ul>	<ul style="list-style-type: none"> <li>අපගේ විස්තීර්ණ බෙදාහැරීමේ මාර්ග සහ අඛණ්ඩ අගය එකතු කිරීම් සහිත නිෂ්පාදන කළමනාකරණ සැලැස්ම ජීවන අවධියකදීම අවශ්‍යතා ඉටුකරමින් විවිධ ගනුදෙනුකාර අංශ සඳහා සේවා සැපයීම සහ ඉටු කිරීම</li> </ul>
<ul style="list-style-type: none"> <li>ග්‍රම බලකාය අර්ථවත් කරන සහග්‍ර හා "Z" පරම්පරාවේ සංඛ්‍යාව වැඩිවීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>ගනුදෙනුකරුවන්ට වඩා හොඳින් සහයවීමට ඔවුන් හඳුනා ගැනීම වැඩි කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>සමහර භූගෝලීය කලාපවල බැංකුකරණ ආන්තික පහත වැටීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>ගනුදෙනුකාර දැනුවත්භාවය ඉහළ නැංවීම සහ තරුණ ජනගහනයේ සැලකිය යුතු වෙළෙඳපොළ කොටසක් ග්‍රහණය කර ගැනීම සඳහා නව නිෂ්පාදන සංවර්ධනය කිරීම</li> </ul>
<ul style="list-style-type: none"> <li>රැකියා, නාගරික ප්‍රදේශවලට සංකේන්ද්‍රණය වීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>බැංකුවේ සන්නාමය සහ ජාතිය සංවර්ධනය කිරීමට පුහුණු සහ සංවර්ධන නිපුණතාවන් හි ආයෝජනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>දක්ෂතා වේගවත්වීම සහ අධ්‍යාපනික සංක්‍රමණය වියදමට අභියෝගකරමින් සහ වැඩි කරමින් නව සහ මතුවන දක්ෂයින් බඳවා ගැනීම සහ රඳවා ගැනීම ඇති කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>තරුණ වැඩකරන ජනගහනය පුළුල් කිරීම මගින් ධනය සැලසුම් නිෂ්පාදන සහ විශ්‍රාම සැලසුම් සංවර්ධනය කිරීමට ප්‍රමාණවත් අවස්ථාවක් සපයයි</li> </ul>
<ul style="list-style-type: none"> <li>නිසි දක්ෂයින් බඳවා ගැනීමේ දී තීරණාත්මක දක්ෂයින්ගේ හිඟය සහ අභියෝගය</li> </ul>	<ul style="list-style-type: none"> <li>විවිධ ගනුදෙනුකාර පිවිසුම් ස්ථාන හරහා දිවයින පුරා පුළුල් ආවරණය</li> </ul>	<ul style="list-style-type: none"> <li>වෙනස්වන ගනුදෙනුකාර වරණවලට අනුවර්තනය වීම සහ අවදානම් තක්සේරු ආකෘතිය සංශෝධනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>සේවක ශුභසාධනය ප්‍රවර්ධනය කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම</li> </ul>
<ul style="list-style-type: none"> <li>මධ්‍යම පන්තිය අතර මිලදී ගැනීමේ ශක්තිය නැතිවීම සහ සමාජයේ විෂමතාව</li> </ul>	<ul style="list-style-type: none"> <li>බැංකුකරණ, සමාජීය සහ ව්‍යවසායකත්ව ප්‍රවේශතාව සංවර්ධනය</li> </ul>		<ul style="list-style-type: none"> <li>අපගේ සේවකයින්ගේ දක්ෂතා නැවත ඇති කිරීම සහ නිපුණතා ඉහළ නැංවීම සහ අනාගතයට ගැලපෙන ග්‍රම බලකායක් පෝෂණය කිරීම සඳහා නිපුණතා සංවර්ධන සහ නායකත්ව වැඩසටහන් සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම</li> </ul>

- කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවස්ථා වැඩි වීම
- කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවස්ථා වැඩි වීම
- කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවදානම් වැඩි වීම
- කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවදානම් වැඩි වීම
- 2020 සමානව සිටීම

බලපාන ලද ප්‍රාග්ධනය

බලපාන ලද කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික පරමාර්ථ

බලපාන ලද ප්‍රමාණාත්මක කරුණු

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 වාර්ෂික වාර්තාව 2021 →  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### ක්‍රියාත්මක පාලනය

වෙනස්වන ගනුදෙනුකාර අවශ්‍යතා සපුරාලීමට සහ ඵලදායී විසඳුම් ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය නිසි සැලැකිල්ලක් දක්වයි. මානව ප්‍රාග්ධනයේ වෙනස්කම් සපුරාලීම සඳහා අනුප්‍රාප්තික සැලැස්ම සහ උසස්වීම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී

#### දැක්ම

ශ්‍රී ලංකාව වැඩිවන වයෝවෘද්ධ ජනගහනය සමඟ ජන විකාශන සංක්‍රාන්තියේ දියුණු අවධියකට පැමිණ ඇත. මෙය සේවා

සැපයීම, විශ්‍රාම වැටුප්, රැකියා, සහ රාජ්‍ය මූල්‍ය සඳහා දිගුකාලීන බලපෑම් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2050 වන විට, ඇස්තමේන්තුගත තරුණ ජනගහනයෙන් 17% ඉක්මවමින් වැඩිහිටි ප්‍රතිශතය 23% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. කම්කරුවන් සංඛ්‍යාව අඩු කිරීමේ බලපෑම වළක්වා ගැනීමට සහ ආර්ථික වර්ධනය මත ජනවිකාශයේ බලපෑම අවම කිරීම සඳහා පිරිමින් සහ කාන්තාවන් අතර ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතයේ පරතරය අඩු කිරීම වැදගත් වේ. කාන්තාවන් ශ්‍රම වෙළෙඳපොළට ඇතුළුවීම දිරිමත් කරන

ප්‍රතිපත්ති තිබීම ද වැදගත් ය. අධ්‍යාපනයේ සංවර්ධනය මගින් ඵලදායීතාව සහ තරුණ කණ්ඩායම්වල සහභාගීත්ව අනුපාතය ඉහළ නැංවිය හැකි අතර වඩා ඵලදායී අංශ වෙත ශ්‍රමය නැවත වෙන් කිරීම ඵලදායීතා ජයග්‍රහණ අත්කර ගනු ඇත.



## 6. කාලගුණ වෙනස සහ තිරසාරභාවය

### අපගේ තිරසාර වටිනාකම නිර්මාණයේ බලපෑම්

දේශගුණික විපර්යාස සැලකිය යුතු ණය අවදානමක් ඇති කරන ප්‍රජාවන්ගේ තිරසාරභාවයට බරපතල අහියෝග ඇති කරයි. බැංකුව ඔවුන්ගේ නිෂ්පාදන පිරිනැමීම, ආයෝජන තිරණ සහ හිඟ සම්පත් භාවිතා කිරීමේදී සමාජීය හා පාරිසරික වශයෙන්

වගකිව යුතුය. තිරසාර ව්‍යාපාරික පිළිවෙත් අනුගමනය කිරීම සහ රජය විසින් නියම කර ඇති රෙගුලාසි වලට අනුකූල වීම මගින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු (UNSDGs) සමඟ පෙළ ගැසීමට බැංකුවට වැඩි අවශ්‍යතාවක් පවතී. අනුකූලවීමට අසමත් වීම පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය බාදනය වීමට සහ කීර්තිනාම අවදානමට නිරාවරණය වීමට හේතු වේ.

දේශගුණික විපර්යාස, සම්පත් හිඟකම, පරිසර පද්ධති සංරක්ෂණය, අසමානතාවය සහ මානව හිමිකම් ඇතුළු සමාජ සහ පාරිසරික ගැටළු සඳහා විසඳුම් සෙවීම ව්‍යාපාරික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. එමනිසා, අපි අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතියට සමාජ හා පාරිසරික ගැටළු ඒකාබද්ධ කරමු. අඩු කාබන් ආර්ථිකයක් කරා සංක්‍රමණය වීමේ දී ද අපි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමු.

ප්‍රවනතා	අවස්ථා	අහියෝග/අවදානම්	අපගේ උපායමාර්ගික ප්‍රතිචාරය
<ul style="list-style-type: none"> <li>දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීමට සහ පෞද්ගලික විවිධත්වය සුරැකීමට ගෝලීය කැපවීම</li> <li>බලශක්ති සංක්‍රාන්තිය සහ පෞද්ගලික විවිධත්වය ආරක්ෂා කිරීම මත සීමා කිරීම නියාමනය ශක්තිමත් කිරීම</li> <li>දේශගුණික හදිසි අවස්ථා පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>අඩු කාබන් ආර්ථිකයක් අනුගමනය කිරීම සඳහා ආයතනික ගනුදෙනුකරුවන්ට, ආයතන සහ කුඩා ව්‍යාපාරවලට සහාය වීම සඳහා ආයෝජන සහ මූල්‍ය විසඳුම් සංවර්ධනය කිරීම</li> <li>පැරිස් ගිවිසුමට අනුව සහ පාරිසරික තිරසාරත්වයට සහාය වීම සඳහා හරිත ආර්ථිකයක් අනුගමනය කිරීමට ගනුදෙනුකරුවන්ට හැකි වන නිෂ්පාදන සහ සේවා</li> <li>නව ආර්ථික ආකෘති වලට ප්‍රතිචාර වශයෙන් මූල්‍ය නවෝත්පාදනය (විශේෂයෙන් තිරසාර කෘෂිකර්මය)</li> </ul>	<ul style="list-style-type: none"> <li>දේශගුණික විපර්යාස හා සම්බන්ධ සංක්‍රාන්ති අවදානම් පිළිබඳ වැඩිවන නියාමන, දේශපාලනික සහ සමාජීය අවධානය</li> <li>දේශගුණික විපර්යාස මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පාරිභෝගික ගනුදෙනුකරුවන්ට ණය දීම හා සම්බන්ධ විය හැකි මූල්‍ය අවදානම්</li> <li>ගනුදෙනුකරුවන්ට හෝ බැංකුවට දේශගුණික විපර්යාසවල බලපෑම් හා සම්බන්ධ පිරිවැය සහ ආර්ථික අලාභ වැඩි වීම</li> <li>අඩු කාබන් ආර්ථිකයකට සංක්‍රමණය වීමේ ස්වභාවය සහ කාලසීමාව පිළිබඳ අවිනිශ්චිතතාවය</li> </ul>	<ul style="list-style-type: none"> <li>අදාළ මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීම තුළින් අඩු කාබන් ආර්ථිකයකට සහ තිරසාර අනාගතයකට සංක්‍රමණය වීමට උපකාර වන විසඳුම් සඳහා සහාය වීම</li> <li>දේශගුණික විපර්යාස හා සම්බන්ධ අවදානම් සහ අවස්ථා කළමනාකරණය කිරීම සඳහා අපගේ ප්‍රතිපත්ති, ක්‍රියාවලි, නිෂ්පාදන, සහ සේවා ශක්තිමත් කිරීම</li> <li>තිරසාර සංවර්ධනය පිළිබඳ විශ්ලීය වශයෙන් එකඟ වූ ඉලක්ක වෙත ශ්‍රී ලංකාවේ අනුකූලතාවයට සහාය වීම සඳහා හරිත ආර්ථිකයකට විධිමත් සංක්‍රමණයක් මත රජය සමඟ කටයුතු කිරීම</li> </ul>

- කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවස්ථා වැඩි වීම
- කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවස්ථා වැඩි වීම
- කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවදානම් වැඩි වීම
- කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවදානම් වැඩි වීම
- 2020ට සමානව සිටීම



බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික පරමාර්ථ



බලපාන ලද ප්‍රමාණාත්මක කරුණු



ක්‍රියාත්මක පාලනය

2018 දී, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තිරසාර ප්‍රතිපත්ති සහ තිරසාර අවදානම පාරිසරික හා සමාජ අවදානම් කළමනාකරණ රාමුව වෙත ඉහළ නැංවීම අනුමත කරන ලදී. එම වසරේම, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තෝරාගත් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු හතරකට සහාය දැක්වීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලය තිරසාර අවදානමේ බලපෑම අධීක්ෂණය කිරීමට නියමනය කරන අතර වටිනාකම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී සිදුවන යම් අහිතකර බලපෑම් අවම කිරීමට සෑම උත්සාහයක්ම ගනී.

දැක්ම

මූල්‍ය පද්ධතියේ තිරසාරභාවය කාර්යක්ෂමව සහ සාර්ථකව ආරක්ෂා කිරීම සඳහා දේශගුණික විපර්යාස සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුවට ඇතුළත් කිරීමේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් ඇතිව, මහ බැංකුව විසින් "තිරසාර මූල්‍ය සඳහා මාර්ග සිතියම" දියත් කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීමට මූල්‍ය

පද්ධතිය දිරිමත් කරයි. මෙම මාර්ග සිතියම මගින් මූල්‍ය නියාමකයින්ට සහ මූල්‍ය ආයතනවලට ඔවුන් විසින් අරමුදල් සපයන ව්‍යාපෘති හා සම්බන්ධ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) අවදානම් එල්ලායී ලෙස කළමනාකරණය කිරීම සඳහා පුළුල් මග පෙන්වීමක් සපයයි. එය හරිත, දේශගුණික හිතකාමී සහ සමාජීය වශයෙන් ඇතුළත් වන ව්‍යාපාර සඳහා සහාය ද ප්‍රවර්ධනය කරයි. වඩාත් ඔරොත්තු දෙන සහ තිරසාර හරිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මූල්‍ය අංශයේ දායකත්වය ඉහළ නැංවීමට මෙම මාර්ග සිතියම උත්සාහ කරයි.



7. කොවිඩ්-19 හි සමාජ හා ආර්ථික බලපෑම්

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණයට ඇති බලපෑම්

ගෝලීය සැපයුම් දාම බැඳවැටීම සහ බොහෝ ව්‍යාපාර වසා දැමීමක් සමඟ, පුද්ගලයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සහ

විශාල සමාගම් ඇතුළු සියලුම පාරිභෝගික අංශ ආර්ථික හා මූල්‍ය වෙළෙඳපොළ ස්ථාවරත්වයට තර්ජනයක් වන මුදල් ප්‍රවාහ අර්බුදයකට මුහුණ දී සිටිති. දුර්වලතාව සඳහා පෙර නොවූ විරූ ඉල්ලු සපුරාලීමට අමතර සම්පත් වෙන්

කිරීමට බැංකු ශක්තිමත් කිරීම සඳහා උවදුරට ලක්වියහැකි පාර්ශ්වයන්ට සහයවීම සඳහා තාවකාලික නිදහස් කිරීම් මෙන්ම ප්‍රාග්ධනය හා දුර්වලතාව කළමනාකරණ සහය මහ බැංකුව විසින් නිවේදනය කරන ලදී.

ප්‍රවනතා

- ගෝලීය වසංගතය සමාජ ආර්ථික තත්ත්වයන් තුළ විචලනය, අවිනිශ්චිතතාවය, සංකීර්ණත්වය සහ සමාජ ආර්ථික කාන්දේසිවල අපහැදිලි බව වේගවත් කළේය.
- මෙය අඩු දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ ඉහළ මට්ටමේ විරැකියාව මගින් නිරූපනය කරන ලදී.
- ඉහළ ණය පහසුකම් සහ මුදල් ප්‍රතිපත්ති සහිත අඩු පොලී අනුපාත පාලන ක්‍රමයක් අධීක්ෂණය පැවතීම

අවස්ථා

- පරිවර්තනයන්ට හා පීඩාවට පත් ක්ෂේත්‍රවලට බැංකුව සහයවීම
- සිපිල්කරණය කරා ප්‍රවනතා වේගවත් කිරීම
- මනාව ප්‍රාග්ධනය කළ තත්ත්වය පවත්වා ගැනීම

අභියෝග/අවදානම්

- ණය පැහැර හැරීමේ අවදානම දැඩි කිරීම. ඉහළ විරැකියාව, දිළිඳුකම සහ විෂමතාව මගින් ඇති කළ දේශපාලන ධූර්වකරණය
- බොහෝ ගනුදෙනුකරුවන් මූල්‍ය වශයෙන් පීඩාවට පත් වූ අතර නව සාමාන්‍යයට අනුවර්තනය විය
- අධීක්ෂණ නිවසේ සිට වැඩ කිරීම සහ සේවකයින් වැඩ කිරීමේ "මිශ්‍රකළ" ආකෘති හේතුවෙන් රැකියා කොටස වෙනස් කිරීම

අපගේ උපායමාර්ගික ප්‍රතිචාරය

- මූල්‍ය සහය හා තොරතුරු පිරිනැමීම මගින් ගනුදෙනුකාර අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම
- අභියෝග ජයගැනීමට අපගේ ගනුදෙනුකරුවන්ට සහයවීමට රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම
- අපගේ සේවකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිහාසයේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම් ක්‍රියාත්මක කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ප්‍රවනතා

- බැංකු ක්ෂේත්‍රයේ ව්‍යාපාර මෙහෙයුම්, උවදිරිතාව සහ ප්‍රාග්ධන මට්ටම්, අවදානම් කළමනාකරණය සහ පාලන කාර්යයන් කෙරෙහි ශක්තිමත් නියාමන අවධානය

අවස්ථා


- මෙහෙයුම් තත්ත්වයන්, තරඟය සහ අවස්ථාවන් හඳුනා ගනිමින් යහපත් අවදානම් කළමනාකරණය


අභියෝග/අවදානම්


- මූල්‍ය වංචා මගින් වැඩිකළ සෘණාත්මක ආර්ථික බලපෑම්


අපගේ උපායමාර්ගික ප්‍රතිචාරය

- ප්‍රතිසාධන කාලසීමාවකට ඇතුළුවීමට අපගේ ගනුදෙනුකරුවන්ට, සේවකයින්ට සහ ප්‍රජාවට සහයවීම

 කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවස්ථා වැඩි වීම

 කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවස්ථා වැඩි වීම

 කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා අවදානම් වැඩි වීම

 කෙටි කාලීන සිට දිගු කාලීන දක්වා අවදානම් වැඩි වීම


 2020 සමානව සිටීම

### අනෙකුත් විශාල ප්‍රවණතා මත කොවිඩ්-19 බලපෑම්


කොවිඩ්-19 එයටම අයත් හිමිකම තුළ පවත්නා ඉතා විශාල ප්‍රවණතාවක් වන අතර, පහත ඉදිරිපත් කරන දිශානතිය, මෙහෙයුම අනුව ඉන් අනෙකුත් ඉතා විශාල ප්‍රවණතා කෙරෙහි බලපෑම් කිහිපයක් තිබේ ඇත.

ඉතා විශාල ප්‍රවණතා	කොවිඩ්-19 බලපෑම
අවිනිශ්චිත හු දේශපාලනික සහ සමාජ-ආර්ථික පරිසරයක්	<ul style="list-style-type: none"> <li>• මනාව ප්‍රාග්ධනීකරණය කළ තත්ත්වය පවත්වා ගැනීම</li> <li>• තිරසාර මූල්‍ය ප්‍රතිලාභ</li> <li>• යහපත් අවදානම් කළමනාකරණය</li> <li>• උපායමාර්ගික ආයෝජන කළමනාකරණය කරමින් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම</li> </ul>
නියාමන පරීක්ෂාව වැඩි කිරීම	<ul style="list-style-type: none"> <li>• සාර්ව ආර්ථික පරිසරය මත වැඩි වූ පීඩනය හේතුවෙන් ශක්තිමත් සහ ස්ථාවර බැංකු රාමුවක් සහතික කිරීම සඳහා දැඩි රෙගුලාසි</li> <li>• ව්‍යාපාර මෙහෙයුම් කෙරෙහි වසංගතයේ බලපෑම මත අවධානය යොමු කරන නියාමකයින් සමඟ අධීක්ෂණ සම්බන්ධ වීම</li> </ul>
බිදවැටුණු තාක්ෂණයන් සහ තරඟකාරිත්වය	<ul style="list-style-type: none"> <li>• වේගවත් ඩිජිටල්කරණය සහ ඩිජිටල් පළමු බැංකුකරණය</li> <li>• මූල්‍ය වංචා මගින් වැඩි කරන ලද සෘණාත්මක ආර්ථික බලපෑම්</li> </ul>
වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා	<ul style="list-style-type: none"> <li>• මුදල් රහිත ගෙවීම් සඳහා වැඩි තෙරපුමක්</li> <li>• විවිධ ගනුදෙනුකාර අංශ හරහා දුරස්ථව බඳවා ගැනීමේ අවශ්‍යතාවය වැඩි කිරීම</li> <li>• සයිබර් ආරක්ෂණ අවශ්‍යතා වැඩි කිරීම</li> </ul>
ජනවිකාශ ව්‍යුහයේ වෙනස්කම්	<ul style="list-style-type: none"> <li>• කාර්ය මණ්ඩල සංඛ්‍යාවේ වෙනස්වීම් ශ්‍රම බලකායට සහ විශාල ආර්ථිකයට බලපෑම් ඇති කරයි</li> <li>• පරිභෝජන රටා වෙනස් වීම</li> </ul>
දේශගුණික විපර්යාස සහ තිරසාරභාවය	<ul style="list-style-type: none"> <li>• කොවිඩ්-19 පෙර පැවති සමාජ-ආර්ථික අසමානතා නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ</li> <li>• රට තුළ දේශපාලන අස්ථාවරත්වය ඉහළ නැංවීම</li> <li>• දිගින් දිගටම දේශගුණය ආශ්‍රිත කම්පන නිසා ඉහත සියල්ල තවත් උග්‍ර වනු ඇත</li> </ul>


**බලපාන ලද ප්‍රාග්ධනය**



**බලපාන ලද කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික පරමාර්ථ**



**බලපාන ලද ප්‍රමාණාත්මක කරුණු**



### ක්‍රියාත්මක පාලනය

කාර්යක්ෂමතාවය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා සිය මෙහෙයුම් ආකෘතිය යොදා ගනිමින්, වසංගතයේ බලපෑමෙන් ගනුදෙනුකරුවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා බැංකුවේ අඛණ්ඩ සහයෝගය අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කළේය. අවදානමට ලක්විය හැකි ගනුදෙනුකාර අංශ කෙරෙහි නිසි අවධානය යොමු කරමින්, පුළුල් ආර්ථික වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා අවදානම් කළමනාකරණ සීමාවන්ට අවශ්‍ය ගැලපීම් සිදු කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය ආසන්න අක්‍රිය ණය ඉහළයාම, බැංකුව, ව්‍යාපාරය සහ පුද්ගලයින් සඳහා දිගුකාලීන වේගය අපේක්ෂා කරන ප්‍රතිච්චාක ආමන්ත්‍රණය කිරීමට ලබා දෙන ලදී.

දිගුකාලීනව ඒ දෙස බලමින්, අධ්‍යක්ෂ මණ්ඩලය බෙදාහැරීමේ මාර්ගවල කාර්යක්ෂමතාව, නිෂ්පාදන ගැලපීමේ අදාළත්වය, වැඩ කිරීමේ නව මාර්ග යොදා ගැනීම සහ වඩාත් ඔරොත්තු දෙන සහ කඩිසර ආයතනයක් ගොඩනැංවීම තුළින් ගනුදෙනුකාර සේවා වර්ධනය කිරීමට බැංකුවේ හැකියාව තක්සේරු කරන ලදී.

**දැක්ම**  
කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර සඳහා වැඩි ප්‍රවේශයක් සමඟ එන්නත් බෙදා හැරීම සහ ලබා ගැනීම අඩු ආසාදන හා මරණ

අනුපාතයට හේතු විය හැකි අතර, ඔබ්බෙන් ප්‍රභේදයේ මතු වීම සමඟ ලෝක ජනගහනය අතර එන්නත් පිළිබඳ අසමාන ව්‍යාප්තිය 2022 දී කොවිඩ්-19 බරපතල තරඟවදින්නෙන් ලෙස තවදුරත් ස්ථානගතව පවතී. එබැවින්, සමහර නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වන ආර්ථිකයන් 2023 දී ප්‍රමාණවත් පුළුල් ආවරණයක් පමණක් අත්කර ගනිමින් 2022 සඳහා IMF නියමකළ එන්නත් කිරීමේ ඉලක්කවලට කෙටි වනු ඇති අතර එය අවශ්‍යයෙන්ම ආර්ථික ප්‍රතිසාධනයට බලපානු ඇත.

### ක්ෂේත්‍රයේ ආකර්ෂණීය බව සහ තරඟකාරී බව


ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ ප්‍රධාන තරඟකරුවෙක් ලෙස අපගේ වෙළෙඳපොළ තත්ත්වය පවත්වා ගැනීම සඳහා, මයිකල් පෝර්ටර් විසින් හඳුන්වා දෙන ලද "ෆයිව් ෆෝසස්" විශ්ලේෂණය අපි පැවැත්වුවෙමු. අප කර්මාන්තයේ පරිසරයට වැදගත්වන බාහිර සාධක අවබෝධ කරගැනීමට, බැංකුවේ වැදගත් ගැටළු හඳුනාගැනීමට සහ අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා සකස්කර ගැනීමට මෙය සහාය විය. මෙම ගැටළු උපායමාර්ගිකව ආමන්ත්‍රණය කිරීම සඳහා අපගේ හැකියාව බැංකුවේ ස්ථාවරත්වය කෙරෙහි බලපායි. බැංකුකරණ කර්මාන්ත පරිසරයේ බලකායන් පහේ නිව්‍යාවත් පහත පරිදි වේ:

- 01 නව පිවිසෙන්නන් වෙතින් එන තර්ජන**
- 02 ගනුදෙනුකරුවන්ගේ කේවල් කිරීමේ බලය**
- 03 සැපයුම්කරුවන්ගේ කේවල් කිරීමේ බලය**

- ඉතා ඉහළ ප්‍රාග්ධන අවශ්‍යතා හේතුවෙන් බැංකුවක් ලෙස ස්ථාපනය වීම සඳහා බලපත්‍රයක් ලබාගැනීමේ දී අභියෝගයකි
- බාසල් III අවශ්‍යතාවන්ට අනුකූලවීමට ඉහළ ආයෝජන අවශ්‍යවීම
- සේවකයින්, තොරතුරු තාක්ෂණය සහ බෙදාහැරීමේ මාර්ග තුළ ඉහළ ප්‍රාග්ධන ආයෝජනයන් හි අවශ්‍යතාව
- නියාමන සහ අනුකූලතා අවශ්‍යතා සඳහා වැඩිවන ඉල්ලුම

- පුද්ගලගත සහ ඉහළ ප්‍රමිතියේ සේවාව සඳහා ගනුදෙනුකරුවන්ගෙන් වැඩිවන ඉල්ලුම
- සමාන නිෂ්පාදන සහ සේවාවන් වෙළෙඳපොළ තුළ පැවතීම
- ඉහළ පිරිවැයක් නොමැතිව තරඟකරුවන් හා විකල්පයන් වෙත යාමට ගනුදෙනුකරුවන්ට ඇති හැකියාව
- නව පරම්පරාවේ ගනුදෙනුකරුවන්ට ගනුදෙනුකාර පක්ෂපාතීත්වය නොමැතිවීම
- ඉහළ ශුද්ධ අගයක් ඇති ගනුදෙනුකරුවන්ට අඩු අනුපාත පිළිබඳ සාකච්ඡා කිරීමට ඇති හැකියාව

- ඉහළ ප්‍රතිලාභ සහ අඩු අවදානම් සඳහා තැන්පතුකරුවන්ගෙන් ඉල්ලුම
- ඩිජිටල් සේවාවන් සපයන්නන් මත වැඩි වශයෙන් රඳාපැවැත්ම
- සේවකයින් හට වෘත්තීය සංගම් හරහා කේවල් කිරීමේ වැඩි බලය
- ලිපිද්‍රව්‍ය සැපයුම්කරුවන්, බාහිරින් සේවයේ යොදවන සහ කොන්ත්‍රාත් මත සේවයේ යොදවන සේවකයින් යනාදී අනෙකුත් සැපයුම්කරුවන් මත ඇති රඳා පැවැත්ම අඩුවීම



### 04 තරඟකාරී විරුද්ධවාදීන්

- කර්මාන්තය තුළ සිටින ඉහළ තරඟකරුවන් ගණන (බලපත්‍රලාභී වාණිජ බැංකු 24ක් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු 6 ක් ඇත)
- සමාන නිෂ්පාදන හා සේවා වෙත මාරුවීමේදී ගනුදෙනුකරුවන්ට අඩු පිරිවැයක් යටතේ එය කළ හැකිවීම හේතු කොට ගෙන තරඟකරුවන් අතර දඩි තරඟකාරීත්වය

### 05 විකල්ප පිළිබඳ අවදානම

- විදුලි සංදේශ සමාගම්වල සහ ගෙවීම් විසඳුම් සපයනු ලබන අනෙකුත් ගෙවීම් සපයන්නන් (ෆින්ටෙක් සමාගම්) වෙතින් වැඩිවන තර්ජන
- මිලෙහි, ගුණාත්මකභාවයෙහි හෝ ලක්ෂණවල කිසිදු වෙනසක් නොමැතිව අඩු පිරිවැයට සමාන නිෂ්පාදන ලබාගැනීමේ හැකියාව
- මිල ගණන් වෙනස් කිරීම සම්බන්ධයෙන් තැන්පතුකරුවන්ගේ සහ ණය ලබා දෙන්නන්ගේ දඩි සංවේදීතාවය

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සමාජමානව සහ සාකච්ඡා විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

පාඨක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාක්ෂිපත් සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව


ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ශක්තිමත් වටිනාකම් මත ගොඩනගන ලද අපගේ උපායමාර්ග තුළින් මෙහෙයුම් සංදර්භය පිළිබඳ අපගේ තියුණු අවබෝධය පිළිබිඹු කරන අතර එය අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට තීරණාත්මක ප්‍රතිඵල ලබාදෙමින් පාලන සහ අවදානම් කළමනාකරණ හැකියාවන් වර්ධනය කිරීම කරා මෙහෙයවයි.

## ඒකාබද්ධ උපායමාර්ගික සැලසුම් කිරීමේ ක්‍රියාවලිය

අපගේ උපායමාර්ගය ඒකාබද්ධ වන්නාය තුළින් ව්‍යුත්පන්න වන අතර ඒමගින් අප, අපගේ හැකියාවන්, වර්තමාන සහ අනාගත අවශ්‍යතා, අපගේ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් සහ අපගේ මෙහෙයුම් පරිසරය පිළිබඳ සලකා බලයි. අපගේ ඒකාබද්ධ උපායමාර්ගික සැලසුම් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් අංගයක් වන්නේ කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව අප බැංකුවේ වටිනාකම් නිර්මාණය කිරීමේ හැකියාවට බලපාන සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපාන සංවදානුරූපී ප්‍රාග්ධනය අතර සම්බන්ධතාවය, අනෝන්‍ය රඳාපැවැත්ම සහ විභව සමතුලිතතාවයයි. අපගේ ඒකාබද්ධ උපායමාර්ගික සැලසුම් කිරීමේ ක්‍රියාවලිය උපායමාර්ගික සංවර්ධනය සහ කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සංවර්ධනය ක්‍රියාවට නැංවීම ඉදිරියට ගෙන යයි.

අපගේ ඒකාබද්ධ උපායමාර්ගික සැලසුම් කිරීමේ ක්‍රියාවලිය සමන්විත වන්නේ:



## උපායමාර්ගික සංවර්ධනය

බැංකුවේ උපායමාර්ගයන් පැහැදිලිවම අපගේ දැක්ම, මෙහෙවර සහ වටිනාකම් හා සම්බන්ධ කර ඇත. උපායමාර්ගික සංවර්ධන ක්‍රියාවලිය බාහිර සහ අභ්‍යන්තර ව්‍යාපාරික පරිසරය, අවස්ථාවන්, අභියෝග සහ අතීත පළපුරුද්ද සැලකිල්ලට ගනිමින් සිදු කරයි.

අපගේ උපායමාර්ගික සැලසුම් කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, බැංකු ක්ෂේත්‍රය කෙරෙහි බාහිර නැඹුරුවත් බලපාන ආකාරය අවබෝධ කරගැනීම සඳහා අපි බාහිර පරිසරය සුපරීක්ෂණය කරමු. සක්‍රීය පාර්ශ්වකාර සහභාගිත්වය සමඟ අපගේ ව්‍යාපාර ආකෘතිය සහ මෙහෙයුම් පරිසරය තක්සේරු කිරීම මගින් වටිනාකම් එකතු කරන හෝ වියවුල් කරන අපගේ වැදගත් ගැටළු සහ අංග හැඩ ගස්වයි. මෙම අංග ප්‍රමාණාත්මක කරුණු වලින් ඇතිවන අවදානම් සහ අවස්ථා සමඟ කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සඳහා අපගේ උපායමාර්ගය දැනුම් දේ.

## උපායමාර්ගික යෙදවීම සහ සම්පත් වෙන්කිරීම

අපගේ ඒකාබද්ධ සැලසුම් කිරීමේ ක්‍රියාවලිය මගින් අපගේ උපායමාර්ග සහ ප්‍රධාන සම්පත් යෙදවීම අපගේ මූල්‍ය සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට එකතුකරන බව සහතික කරයි. අනාගත වර්ධනය සහ වගකීම් සහගත අවදානම් කළමනාකරණය අතර තුලනය කළ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා ඇතිවියහැකි අවස්ථාවන් අපගේ අවදානම් අභිරුචි රාමුව තුළ තක්සේරු කෙරේ.

මෙම ක්‍රියාවලිය තුළින් හඳුනාගත් දිගුකාලීන උපායමාර්ගික ව්‍යාපෘති පළමුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඇගයීමට ලක්කර අනුමත කරනු ලබන අතර ඉන්පසුව, ක්‍රියාත්මක කිරීම සඳහා දිගුකාලීන සැලසුම් කිරීමේ ක්‍රියාවලියට ඇතුළත් කර ඇත. අපගේ කෙටි කාලීන උපායමාර්ගයන් සහ ඉලක්ක අපගේ දිගුකාලීන උපායමාර්ගික පරමාර්ථවලට සම්බන්ධකර බැංකුව තුළ ක්‍රියාත්මක කෙරේ. මෙම උපායමාර්ගයන් සහ සැලසුම් පැහැදිලිව නිර්වචනය කර ඇති වගකීම් සමඟ අංශ/දෙපාර්තමේන්තුවලට මුදාහරින අතර සේවකයින්ගේ ප්‍රධාන ප්‍රතිඵල ක්ෂේත්‍රවල අවසන් අඩියට සම්බන්ධ කෙරේ.

අපගේ උපායමාර්ගික ව්‍යාපාරික සැලසුම් වැඩපිළිවෙල මගින් ප්‍රකාශිත උපායමාර්ගික පරමාර්ථ අත්කර ගැනීමට අවශ්‍ය කරන සම්පත් (තොරතුරු තාක්ෂණය, මානව සම්පත, මූල්‍ය සම්පත) හඳුනා ගැනීමට අපට හැකියාව

ඇති කරයි. කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා සකසා ඇති අපගේ ක්‍රියාකාරී සැලැස්ම තුළින් දක්වා ඇති අපගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා අවශ්‍ය සම්පත් ඇති බව තහවුරු කිරීමට මෙහෙයුම් කණ්ඩායම් විසින් සුදුසු පියවර ගනු ලබයි. මෙම සැලැස්ම මගින් අපගේ අභිලාෂයන් අත්කර ගැනීමට අවශ්‍ය හැකියාවන් සහ ගනුලබන අවධානිත වැඩසටහන් දක්වා ඇත. සම්පත් ලබාගැනීමේ හැකියාව සහ පවත්නා සහ අපේක්ෂිත අවශ්‍යතා මත පදනම් වී, වැඩපියවර සහ නව ව්‍යාපෘති නැවත ප්‍රමුඛතාවයට පත්කරන සමහර විභව සමතුලිතතා සිදු කෙරේ.


## නියාමන අදියර

පරිසරය තුළ වෙනස්වීම්වලට කඩිසර ආකාරයෙන් ප්‍රතිචාර දක්වීමට බැංකුව ශක්තිමත් කිරීම සඳහා, ක්‍රමෝපායන් සහ සැලසුම්වල ප්‍රගතිය කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විවිධ වාර්තා තුළින් කලින් කළ පසු විපරම් කරන අතර, නිශ්චිත කාලපරාසයන් හි දී සමාලෝචනය කෙරේ. මෙම ක්‍රියාවලිය අත්කරගත් ප්‍රගතියට අනුව අපගේ උපායමාර්ගික වැඩපියවරවල ශක්තිමත්භාවය හඳුනාගැනීමට සහ පරීක්ෂා කිරීමට මෙන්ම අනාගතය තුළ සිදුවියහැකි සිදුවීම් පරීක්ෂා කිරීමට අපට හැකියාව ඇති කරයි.

කළමනාකරණ තොරතුරු පද්ධතිය දර්ශක පුවරුව තුළින් මාසික පදනමක් මත අයවැය සහ පෙර කාලපරිච්ඡේදවල කාර්යසාධනයට අනුව අපගේ කාර්යසාධනය ඇගයීමට ලක් කෙරේ. කාර්තුමය පදනමක් මත, ප්‍රධාන ව්‍යාපෘතිවල තත්ත්වය නියමිත ඉලක්කවලට අනුව අපගේ උපායමාර්ගික කාර්යසාධනය අපි නියාමනය කරමු. තවද, අවශ්‍යයයි කල්පනා කරන්නේනම්, ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය තුළින් දැකගත හැකි උපායමාර්ගික ඉදිරි දැක්ම තුළ වෙනස්වීම් සැලකිල්ලට ගැනීමෙන් පසු අපි ඒවා සමාලෝචන කරමු.

අපගේ කාර්යසාධනය සමාලෝචනය කිරීම සඳහා තුළනය කළ මිනුම් දර්ශකය මත පදනම් වී අපගේ ප්‍රධාන කාර්යසාධන දර්ශක නිර්වචනය කොට ඇත. ඒවාට මූල්‍ය සහ මූල්‍ය නොවන දර්ශක මෙන්ම ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සාධකද ඇතුළත් කර ඇත. අධ්‍යක්ෂ නියාමනය මගින් මෙහෙයුම් ගැටළු ක්ෂේත්‍ර හඳුනාගැනීමට, වෙළෙඳපොළ ප්‍රවණතා සමාලෝචනය කිරීමට, ගනුදෙනුකාර අවශ්‍යතා සහ අපේක්ෂාවන් තක්සේරු කිරීමට, ව්‍යාපාරික ප්‍රතිඵල සහ ඉහළම ප්‍රමුඛතා විශ්ලේෂණය කිරීමට සහ අදාළ සහ තරඟකාරී ආකාරයෙන් රැඳී පැවතීම සඳහා අපගේ උපායමාර්ග සහ ව්‍යාපාර ආකෘතිය නැවත සකස් කිරීමට අපට හැකියාව ලබා දේ.

රූපසටහන 5



අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්මාණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
→
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

### වඩාත් තීරසාර බැංකුවක් ගොඩනැගීම

බැංකුවක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් සහ ප්‍රජාවන් විශිෂ්ඨ අනාගතයක් ලබා දෙන බව සහතික කිරීම අපගේ ඉහළම අපේක්ෂාව වේ. මේ සම්බන්ධයෙන්, අපගේ පාර්ශ්වකරුවන්ට ප්‍රතිඵල ලබාදෙන අතරම, අපගේ ගනුදෙනුකරුවන්, සේවකයින් ප්‍රජාවන් සහ අපගේ මිහිතලය සඳහා ආර්ථික, සමාජීය සහ පාරිසරික වටිනාකම නිර්මාණය කිරීම මගින් අපි මෙය අත්කර ගනිමු. රජයට අයත් ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් ලෙස, අපි ශ්‍රී ලංකා ආර්ථිකයේ මධ්‍යයේ පිහිටා ඇති අතර ශක්තිමත් සමාජ හා පාරිසරික වෙනස්කම් ඇති කිරීමට බලගතු ස්ථානයක සිටීම, අපගේ පුළුල් ප්‍රවේශය සහ අධිකාරිය තීරසාර ව්‍යවසායන් සඳහා සහාය වීමේ ප්‍රමුඛයා ලෙස අපව ස්ථානගත කරයි. මෙම වගකීම් සහිත ස්ථානගතවීම් අපගේ ශක්තිමත් සදාචාරාත්මක වටිනාකම්, පද්ධති සහ ක්‍රියාවලීන් මගින් අනුපූරණය කරන අතර, එය අපගේ අභිලාෂය සදාචාරාත්මක ස්ථාවරයකින් ද සමනය කරයි. තීරසාර බැංකුකරණය ගොඩනැගීම සහ අනාගත පරපුර සඳහා සුරක්ෂිත පරිසරයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන අපගේ කැපවීමට සහය දැක්වීම සඳහා ඉහත සඳහන් සියලු අංශ එකට එකතු වී ඇත.

### අපගේ තීරසාර ව්‍යාපාර ආකෘතිය

බැංකුවේ තීරසාර ව්‍යාපාර ආදර්ශය **එකාබද්ධ වින්තනය** මත පදනම් මනා වින්තනවලින් යුත් ක්‍රියාවලියකි. මෙම ආකෘතියෙන් බැංකුවේ වටිනාකම් නිර්මාණ ක්‍රියාවලිය ඉදිරිපත් කරන අතර එයට බැංකුවේ දැක්ම, මෙහෙවර සහ වටිනාකම් සමඟ යහපත් පාලන සහය සහ ශක්තිමත් සදාචාර ඇතුළත්ය. මෙම ආකෘතිය ආර්ථික සහ පාරිසරික අංශ සමස්ත ක්‍රියාවලිය තුළට ඇතුළත් කරමින් සැලකිල්ලට ගනු ලැබේ. සියලුම බැංකු කටයුතු තීරසාර සමාජීය සහ ආයතනික වටිනාකම නිර්මාණය කිරීමේ අපගේ මූලික පරමාර්ථය කරා මෙහෙයවනු ලබයි.

මේ සම්බන්ධව අපි බැංකුව ලෙස අපගේ පාර්ශ්වකරුවන් සහ අප ජීවත්වන සමාජය වෙත සියලුම උත්සාහයන්ට වටිනාකම එකතු කිරීමට


අපගේ ප්‍රධාන ශක්තීන් දක්ෂතාව සහ සම්පත් අපි භාවිතා කරමු. මෙම වටිනාකම ඉදිරියට ගෙන යාමේ ගමන්මග තුළ, අනාගත අභියෝග ඒවා පැමිණෙන අවස්ථාවේදී දැකීමට අපට ඇති හැකියාව සහ අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමේ අපගේ හැකියාව හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ ඉතුරුම් දැවැන්තයා ලෙස අපගේ ස්ථානය අප පවත්වාගෙන ඇත. මෙය සියලුම පාර්ශ්වකරුවන් සමඟ අපගේ පිළිගත් සන්නිවේදන දක්ෂතා තුළින් තවදුරටත් ශක්තිමත් කර ඇති අතර එය පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සහ ගැටළු පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අපව සවිබල ගන්වා ඇත. ඉහත සියලු දෑ එකතු කිරීම සඳහා, බැංකුව අභ්‍යන්තර සහභාගිත්වය සහ තීරසාර උපායමාර්ගය සංවර්ධනය තුළ අවධානය අවශ්‍ය වන වඩාත් හදිසි ගැටළු තීරණය කිරීමට ප්‍රමාණාත්මක තක්සේරු කිරීමක් සිදු කරයි.

බැංකුවේ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය සඳහා 24 සහ 25 පිටු බලන්න.


### ව්‍යාපාරික උපායමාර්ගයේ කොටසක් වශයෙන් තීරසාර ක්‍රමෝපාය

අපි තීරසාරභාවය සාර්ථකත්වයේ ප්‍රධාන සංරචකයක් ලෙස දකින අතර තීරසාරභාවය පිළිබඳ මූලධර්ම ආයතනික උපායමාර්ගය, අරමුදල් තීරණ සහ නිෂ්පාදන/සේවා නිර්වචන ක්‍රියාවලියට ඇතුළත් කර ඇත.

රූපසටහන 6



පහත පැතිකඩයන් නිර්සාරභාවය අපගේ උපායමාර්ග තුළට ඒකාබද්ධ කර ඇති ආකාරය ඉස්මතු කර දක්වයි.



ජාතික ඉතිරි කිරීමේ බැංකුව මධ්‍යස්ථ අවදානම් පැතිකඩක් තිබීම සම්බන්ධයෙන් ආධිමිඛර වන අතර ලාභදායී, මනාව ප්‍රාග්ධනීයකරණය වූ බැංකුවක් ලෙස අඛණ්ඩව කටයුතු කරයි. ශක්තිමත් ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතා ස්ථාවරත්වය පවත්වා ගැනීමට අවශ්‍ය වන බැවින්, අපි ශක්තිමත් ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා තත්වයක් සහ පැහැදිලි සහ ශක්තිමත් මූල්‍ය තත්වයක් පවත්වා ගන්නා අතර එය අපගේ පාර්ශ්වකරුවන් සඳහා දිගු කාලීන වටිනාකම නිර්මාණය කිරීමට හැකියාව ඇති කරයි. බැංකුවේ නිරසාර ප්‍රතිපත්තිය බැංකුවේ ව්‍යාපාර ආකෘතියට නිරසාරත්ව සංකල්පය පහසුවෙන් එකතු කරන අතර ඒ මගින්, ඒවා එකට කටයුතු කරන බව සහතික කරයි. පාරිසරික ප්‍රතිපත්තිය, මානව හිමිකම් ප්‍රතිපත්තිය, ආයතනික සමාජීය වගකීම

(CSR) ප්‍රතිපත්තිය සහ පාරිසරික, සමාජීය සහ අවදානම් කළමනාකරණ (ESRM) ප්‍රතිපත්තිය මගින් අපගේ නිරසාර රාමුව වර්ධනය කරන අතර දැනුවත්කම සහ හැකියා වර්ධනය ඉලක්ක කරන වැඩසටහන් යනු ප්‍රධාන මාර්ග වන අතර අපගේ නිරසාර රාමුව කාර්ය මණ්ඩල සහ ආයතනික කළමනාකරණය තුළ සහජයෙන් පිහිටා ඇත. ඉහත කරුණුවලට අමතරව, නිරසාර සංවර්ධන අරමුණු සමඟ අපගේ කටයුතු හැඩගැස්වීම සඳහා අපගේ ව්‍යාපාරය තුළ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ තුළින් සමාජීය සහ පාරිසරික අංගයන් කෙරෙහි අපගේ ශක්තිමත් කරන ලදී.   
**☒** ඉහත සාකච්ඡා කළ කරුණු වැඩපිළිවෙල පිළිබඳ වැඩි විස්තර සඳහා පිටු අංක 154 සිට 178 දක්වා බලන්න.

### නිරසාර පාලනය

සාර්ථකත්වය සඳහා බැංකුව ස්ථානගත කිරීමේදී, අපි අතිශයින් නිවැරදිව අවදානම බර තැබිය යුතු අතර, බැංකුව සඳහා දිගුකාලීන වටිනාකම ඉදිරියට ගෙනයාම පිණිස අපගේ විවිධ පාර්ශ්වකරුවන්ගේ බැඳියාවන් ආරක්ෂිතව තුලනය කරන වඩාත් කාර්යක්ෂම ආකාරය තීරණය කළ යුතුය. එකී තීරණ වල බර සැලකීමේදී, බැංකුවේ ආර්ථික, සමාජීය සහ පාරිසරික බලපෑම් සහ අවදානම් පාලනය සහ අධීක්ෂණය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හුවමාරු කෙරේ. මෙම ආර්ථික, සමාජීය සහ පාරිසරික ගැටළු බැංකුවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් කරන අතර වටිනාකම නිර්මාණය සඳහා වැදගත්වන කරුණු බැංකුවේ සේවකයින්ගේ කාර්යසාධනය මැනීම සඳහා උපයෝගී කරගනු ලබන තුලනය කරන ලද මිනුම් දර්ශකයට ඒකාබද්ධ කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වෙත පවරා ඇත. ඔහු ආයතනික කළමනාකරණ කණ්ඩායම මෙහෙයවන අතර අප බැංකුවේ ඵලදායී මෙහෙයුම් කළමනාකරණය සඳහා වගකීමට බැඳී සිටී. ආයතනික සමාජීය වගකීම සහ නිරසාර කමිටුව ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන අතර අධ්‍යක්ෂ මණ්ඩලය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාවන් පවත්වා ගනී.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

### කිරසාරභාවය සඳහා අපගේ කැපවීම


හුවමාරු වටිනාකම නිර්මාණය අපගේ උපායමාර්ගයේ ප්‍රධාන වන අතර, පරම වර්ධනය සහ කිරසාර ආකාරයකින් මූල්‍ය නිෂ්පාදන හා සේවා ලබාදීම සඳහා අපි වගකීමට බැඳී සිටිමු.

සාධාරණ තරඟය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජය සෑදෙන අනෙකුත් ප්‍රධාන සමාජ-ආර්ථික සාධක සම්බන්ධයෙන් සමාන අවස්ථා පිළිබඳව අපි දැඩි ලෙස විශ්වාස කරන්නෙමු.

අපගේ අරමුණු මත පදනම් වූ ආයතනික ව්‍යුහය අනුව, අපගේ මෙහෙයුම්වල කිරසාරභාවය අප වැඩ කරන ප්‍රජාවන්ට සෘජුවම බලපාන බව අපි තේරුම් ගතිමු. එබැවින් අපි අපගේ ගනුදෙනුකරුවන්ට සෘජු හා වක්‍ර සමාජ-ආර්ථික හා පාරිසරික වටිනාකමක් ඇති කරන අසංඛ්‍යාත වටිනාකම් නිර්මාණය කිරීමේ මූල පිරිමි එකට ගෙන ඒම සඳහා අපගේ උපායමාර්ගික තත්ත්වය භාවිතා කරමු.

කිරසාරභාවය සඳහා අපගේ ඒකාබද්ධ ප්‍රවේශයට පහත මූලධර්ම ඇතුළත් වේ:


- විවිධත්වය, පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය සහ උපාය මාර්ගික හවුල්කාරිත්වයන් සඳහා දැඩි කැපවීමක්
- පාරිසරික සහ සමාජීය කරුණු දෙකම ඇතුළත් යහපත් අවදානම් කළමනාකරණය
- ඉහළ සදාචාරාත්මක හැසිරීම, වගකිවයුතු ආයතනික පාලනය සහ පාරදෘෂ්‍ය සන්නිවේදනය
- අපගේ ජාල වෙත අධි බලැති විසඳුම් ලබා දීම සඳහා ඩිජිටල්කරණය සහ නවෝත්පාදනය සඳහා ආයෝජනය කිරීම
- සාකච්ඡා සමාජ සහ ව්‍යාපාරික බලපෑම් ඇති කිරීම



ස්ථම්භ 1: කිරසාර ප්‍රජාවන් ගොඩනැගීම



ස්ථම්භ 2: සියල්ල ඇතුළත් මූල්‍යකරණයට සහයවීම



ස්ථම්භ 3: පාරිසරික නිරසාරභාවය

### ස්ථම්භ 1 කිරසාර ප්‍රජාවන් ගොඩනැගීම

ආර්ථික සහ සමාජීය ගැලපීම තුළ ප්‍රජාවන් කිරණාත්මක කොටසකි. පහත කරුණු මගින් වඩාත් ජවසම්පන්න, සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීමට අපි උදව් කරන්නෙමු:

- යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට සහයවීම - ["ආයතනික බැංකුකරණය"](#) පිටුව 115  
ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසෙන, ප්‍රාදේශීය ප්‍රජාවන් සවිබල ගන්වන සංවර්ධන ව්‍යාපෘති, සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම  
රජයේ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, අපි ප්‍රවාහන, ජලය, විදුලි සංදේශ සහ අධ්‍යාපනය ඇතුළු විවිධ අංශවල ආයෝජනය කරන්නෙමු
- පාර්ශ්වකරුවන් සමඟ විවෘත සංවාදයක් - ["පාරිභෝගික ගැටළු විසඳීම"](#) 162 පිටුව සහ "එලදායි ලෙස සන්නිවේදනය කිරීම" 151 පිටුව

හුදු අනුකූලතාවයෙන් ඉදිරියට යමින්, අපගේ මෙහෙයුම්වල විනිවිදභාවය පවත්වා ගැනීමට අපගේ පාර්ශ්වකරුවන් සමඟ විවෘත සාකච්ඡාවක් අපි පවත්වා ගනිමු.

- ශක්තිමත් පද්ධති සහ පාලනයන් - ["ශක්තිමත් පද්ධති සහ ක්‍රියාවලි"](#) 133 පිටුව  
වංචාව, දූෂණය සහ නීති විරෝධී මෙහෙයුම් සහ ආයතනවලට අරමුදල් ලබාදීම වලක්වන අපගේ ශක්තිමත් පද්ධති සහ පාලනයන් තුළින් මූල්‍ය ක්‍රමයේ අවංකකම ආරක්ෂා කිරීම
- සමාන රැකියා අවස්ථා - ["විවිධත්වය සහ සමාන අවස්ථාව"](#) පිටුව 146.  
වෙනස් කොට සැලකීමෙන් තොර රැකියා සැපයීම, ඒ වෙනුවට සාධාරණ ශ්‍රම පරිචයන් සහ සේවක යහපැවැත්ම මගින් පදනම් කර ගැනීම
- CSR වැඩසටහන ප්‍රමුඛකරණය - ["සමෘද්ධිමත් ප්‍රජාවන් ගොඩනැගීම"](#) පිටුව 167.  
ළඹා අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනයට සහයවන CSR වැඩසටහන ප්‍රමුඛකරණය



ස්ථම්භ 2

සියල්ල ඇතුළත් මූල්‍යකරණයට සහයවීම

ජාතියේ සමාජ හා ආර්ථික ප්‍රගතිය පහසු කිරීම සඳහා පහත පරිදි අපි මූල්‍ය ඇතුළත් කිරීම් ප්‍රවර්ධනය කරමු:

- පිරිවැය ඵලදායී කොටස් ලබාදීම - "අඩු ආදායම් උපයන්තන් සඳහා මූල්‍ය පහසුකම්" පිටුව 158, "අපගේ ඩිජිටල් පාසටහන් පුළුල් කිරීම" සහ "අපගේ ලඟාවීම වැඩි කිරීම" පිටුව 124.  
අපගේ ඇතුළත්වීම් මට්ටමේ බැංකු ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ සේවාදායකයින් සඳහා නව්‍යකරණ, අදාළ සහ පිරිනමන ලද කාර්යක්ෂම කොටස ලබාදීම
- රජය ආරම්භකළ ණය වැඩසටහන් වලට උපදෙස් දීම - "කොවිඩ් 19 තුළ ගනුදෙනුකරුවන්ට සහයවීම", "නිවස යැයි ඇමතිමට ස්ථානයක්", සහ "සංක්‍රමණික ශ්‍රමබලාකය අගය කිරීම" පිටුව 158  
රජය ආරම්භකළ ණය වැඩසටහන් වලට උපදෙස් දීමෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මූල්‍යනය කිරීම මුදල් ලබාදීම තුළින් තිරසාර හා සියල්ල ඇතුළත් ආර්ථිකයක් අපි සෑදුව ප්‍රවර්ධනය කරමු.
- වගකීම් සහගත ප්‍රසම්පාදනය - පිටුව 163
- මූල්‍ය සාක්ෂරතාව, ඇතුළත් ප්‍රවේශය සහ පුළුල් වූ මූල්‍ය අධ්‍යාපනය තුළින් සමාජයේ සියලුම කොටස් සඳහා මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබා දීම "මූල්‍ය අන්තර්කරණය ප්‍රමුඛ කිරීම" පිටුව 168 සහ "අපගේ ඩිජිටල් පාසටහන පුළුල් කිරීම" පිටුව 124
- ස්වයංපෝෂිත ප්‍රජාවන් ප්‍රවර්ධනය "තිරසාර ලෝකයකට දායකවීම" පිටුව 173  
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායට ණය ලබාදෙන පුද්ගලික ආයතනවල මුදල් මගින් ස්වයංපෝෂිත ප්‍රජාවන් ප්‍රවර්ධනය
- තිරසාර මූල්‍යකරණය - පිටුව 175

ස්ථම්භ 3

පාරිසරික තිරසාරතාවය

තිරසාර පාරිසරික භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස අවදානම අවම කිරීමට අපි උදව් කරන්නෙමු. මෙහිදී අප ක්‍රියාත්මක වන ප්‍රජාවන් සඳහා වඩාත් තිරසාර අනාගතයක් සඳහා දායක වීමට ධනාත්මක සහ ප්‍රගතිශීලී දේශගුණික සම්බන්ධ මූලපිරීම් භාවිතා කරමු.

මෙයට පහත දේ ඇතුළත්ය:

- පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කරන ව්‍යාපෘතිවලට ණයදීම සහ අරමුදල් ලබාදීමට කැපවීම "තිරසාර මූල්‍යකරණය" පිටුව 175
- පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කරන ව්‍යාපෘති සහ හරිත නිෂ්පාදන සහ සේවා නිෂ්පාදනයේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය දීම සහ මූල්‍යකරණය කිරීම සඳහා කැපවීම.
- අපගේ ප්‍රධාන අවධානය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සමඟ සම්පව සහයෝගයෙන් සුර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා සහාය වීමයි.
- ප්‍රාග්ධන වෙන් කිරීමේ තිරණ සඳහා වැඩිදියුණු කළ තක්සේරු නිර්ණායක භාවිතා කිරීම - "ESRM රාමුව" පිටුව 175  
දේශගුණික විපර්යාස, ධනාත්මක බලපෑම සහ අපගේ පාරිසරික, සමාජීය සහ පාලන බැඳීම් ඇතුළත් වන ප්‍රාග්ධන වෙන් කිරීමේ තිරණ සඳහා වැඩිදියුණු කළ තක්සේරු නිර්ණායක භාවිතා කිරීම
- බලශක්ති කාර්යක්ෂම වීම - "වගකීම් සහගත පරිභෝජනය" පිටුව 174  
බැංකුවට අයත් ගොඩනැගිලිවල සුර්ය බලශක්තිය ස්ථාපිත කරමින් බලශක්ති කාර්යක්ෂම වීම

තිරසාර සංවර්ධන අරමුණුවලට දායකවීම (UNSDGs)

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු (SDGs) යනු 2015 සැප්තැම්බර් 25 දින එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සමුළුව තුළ ලෝක නායකයින් විසින් යොදා ගත් තිරසාර සංවර්ධන අරමුණු 17 කි. මෙම අරමුණුවලින් උත්සාහ කරන්නේ විෂමතාව සහ අසාධාරණයට සටන් කිරීම සහ දේශගුණ විපර්යාස මැඩ පැවැත්වීම මගින් 2030 වන විට දිළිඳුකම පිටු දැකීමයි.

මෙම අරමුණු තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය සඳහා ස්වභාවික සම්පත් කළමනාකරණයට ප්‍රමුඛත්වය දෙමින් සංවර්ධනයේ ආර්ථික, සමාජීය සහ පාරිසරික මානයන් ඒකාබද්ධ කරයි.

UNSDG සඳහා අපගේ දායකත්වය වාර්තාව පුරාම දක්වා ඇත

අනාගත දැක්ම

අපගේ ව්‍යාපාරය තිරසාර ලෙස වර්ධනය කිරීම අපගේ අරමුණ වන අතර තිරසාර ව්‍යාපාර ආකෘතියක් යනු - අර්ථ දැක්වීම අනුව - ක්‍රියාත්මක වෙමින් පවතින කාර්යයක් බව අපි විශ්වාස කරමු, එබැවින් අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් වැඩිදියුණු කළ හැකි ක්‍රම අපි නිරන්තරයෙන් ගවේෂණය කරන්නෙමු.

තිරසාරත්වය සඳහා අපගේ ප්‍රවේශය අඛණ්ඩව වර්ධනය කර ගනිමින් අපගේ වාර්තාකරණය පිරිසිදු කරන බැවින්, මෙම වසරේ අපි අපගේ පාර්ශ්වකරුවන් විශේෂයෙන් අදාළ යැයි සලකන ක්‍රියාකාරකම් ක්ෂේත්‍ර කෙරෙහි වඩාත් දැඩි ලෙස අවධානය යොමු කරමු. ඉදිරියට යමින්, බැංකුව පුරා තිරසාර මූලපිරීම් මෙහෙයවීම සඳහා ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) සහ ඉලක්ක සැකසීමට අපි බලාපොරොත්තු වෙමු. තවද, සම්පාදනය කරන ලද CSRS කමිටුව බැංකුවේ තිරසාර කාර්යසාධනය අධීක්ෂණය කිරීමට ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදු කරනු ඇති අතර බැංකුවේ ප්‍රමාණාත්මක තක්සේරුවට දායක වන ප්‍රමාණාත්මක කරුණු පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් දෙනු ඇත.

තිරසාර සංවර්ධන අරමුණු 2030 වන විට සපුරාලිය යුතු ආර්ථික, සමාජීය සහ පාරිසරික ප්‍රමුඛතා පිළිබඳ අසමසම ගිවිසුමක් සපයයි. ඔවුන් ව්‍යාපාර නවෝත්පාදන සහ වර්ධනය සඳහා ඇති අවස්ථා හඳුනා ගැනීමට ප්‍රබල කණ්ඩායමක් නියෝජනය කරන අතර, ඔවුන් අපගේ අරමුණෙහි "යහපත්" යන්න නිර්වචනය කරයි. එබැවින්, අපගේ තිරසාර සංවර්ධන මූලපිරීම් සඳහා අපට මඟ පෙන්වීම සඳහා වඩාත්ම ප්‍රමාණාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා අපගේ ප්‍රවේශය නැවත මෙහෙයවනු ලැබ ඇත. එබැවින්, තිරසාර සංවර්ධන අරමුණු මත අපගේ බෙදා හැරීම මැනීමට අපි අභිලාෂකාමී නව ඉලක්ක සකස් කරන්නෙමු.



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### ශුද්ධ අන (SWOT) විශ්ලේෂණය

අපගේ උපායමාර්ග සකස් කිරීම සහ උපායමාර්ගික ප්‍රමුඛතාවන් ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස අපි SWOT විශ්ලේෂණයක් පවත්වන ලදී. අපගේ අභ්‍යන්තර ශක්තීන් සහ දුර්වලතා මෙන්ම බාහිර පරිසරය තුළ අවස්ථා සහ තර්ජන පිළිබඳ දැක්මක් ඒ තුළින් ලබා දේ.

**ශක්තීන්**

- තැන්පතු හා පොලී ගෙවීම් රජය විසින් සම්පූර්ණයෙන්ම සහතික කිරීම
- වසර 189ක බැංකුකරණ උරුමය
- 100% රජය සතු බැංකුව
- ශක්තිමත් සන්නාම කීර්තිනාමය - ශ්‍රී ලංකාව තුළ පස් වැනි විශිෂ්ටතම සන්නාමය ලෙස පිළිගැනීම
- සේවා ස්ථාන 4000 ඉක්මවමින් දිවයින පුරා විස්තීර්ණ ගනුදෙනුකාර ලගාවීම
- ඉහළ රඳවා ගැනීමේ අනුපාතය සමඟ ශක්තිමත් සේවක පක්ෂපාතිත්වය
- ICRA ලංකා සමාගම මගින් AAA ණය ශ්‍රේණිගතකරණය
- යටිතල පහසුකම් ව්‍යාපෘති සහ පිරිසිදු බලශක්තිය සඳහා මූල්‍යකරණය තුළ විශේෂවීම
- ක්ෂේත්‍රයේ සාමාන්‍යය අගයට සාපේක්ෂව අඩු අක්‍රීය ණය අනුපාතය

**දුර්වලතා**

- ජාතික ඉතිරි කිරීමේ පනත තුළින් ව්‍යාපාර පුළුල්කිරීම කෙරෙහි පනවනලද සීමාවන් (ක්ෂුද්‍ර මූල්‍ය, SME අංශයට ණයදීම)
- රජයේ සුරැකුම්පත්වල තැන්පතුවලින් 60%ක් ආයෝජනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව
- නිලධාරීවරු ක්‍රියාවලි සහ ක්‍රියාපටිපාටි
- පූර්ණ වශයෙන් ඒකාබද්ධ වූ පද්ධති නොපැවතීම හේතුවෙන් නම්‍යශීලීභාවය සීමා වී ඇත
- දඩ ක්‍රියාපටිපාටි නව තාක්ෂණයන් භාවිතා කිරීම මන්දගාමී කරයි.
- අරමුදල් සැපයීමේ මූලික ප්‍රභව කාලීන තැන්පතු වීම.
- ගාස්තු සහ කොමිස් පදනම් කරගත් ආදායම උත්පාදනය සඳහා ඇති සීමාවන්
- මධ්‍යස්ථ අවදානම් සංස්කෘතිය සහ ව්‍යාපාර ප්‍රතිපත්තිය

● ↔ ●

ශක්තීන් උත්තේජනය කරමින් අවස්ථා උපරිම ගැනීම

- රටේ යටිතල පහසුකම් සංවර්ධනයට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රවීණත්වය භාවිතා කිරීම
- අභිප්‍රේරණය සහ දක්ෂතා වර්ධනය තුළින් සේවා විශිෂ්ටත්වය වර්ධනය කිරීම
- විවිධ පිවිසුම් ස්ථාන රාශියකින් දායකත්වය වැඩි කරමින් ණය දීමේ අවස්ථාවන්ගෙන් ලැබෙන ආදායම සහ ලාභදායීතාව වැඩිකිරීම
- හරිත ආර්ථිකයට සම්බන්ධ ණය නිෂ්පාදන පුළුල් කිරීම සහ පිරිසිදු බලශක්ති ප්‍රවර්ධනය සඳහා මූල්‍යකරණයෙහි විශේෂ නිපුණතා ප්‍රයෝජනයට ගැනීම

● → ●

අවස්ථා ප්‍රාග්ධනනීය කරමින් දුර්වලතා ජයගැනීම

- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය වැඩි කිරීම සහ අපගේ ගනුදෙනුකාර පදනම වර්ධනය කර ආදායම් උත්පාදනය වැඩි කිරීම
- කාර්යක්ෂමතාව, ඵලදායීතාව වැඩි කිරීමට සහ දෝෂ අවම කිරීමට තාක්ෂණය යොදාගැනීම
- ණය කළහී වර්ධනය කරන අතරම වඩා අඩු අක්‍රීය ණය අනුපාතයක් පවත්වා ගැනීමට අවදානම පිළිබඳ දැනුවත් සංස්කෘතියක් යොදා ගැනීම
- ඉතුරුම් තැන්පතු වැඩි කිරීම සඳහා ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය
- ප්‍රේෂණ වෙළෙඳපොල පැතිරවීම සහ ගාස්තු පදනම් ආදායම ඉහළ නැංවීම


අවස්ථා

- ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා රජයේ වගකීම ක්‍රියාත්මක කිරීමේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කාර්යභාරය
- එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සඳහා රජයේ බැඳීම
- දේශගුණික වෙනස කෙරෙහි වර්ධනය වන අවධානය සහ හරිත ආර්ථිකයක් කරා විතැන්වීම
- වැඩිවන පරිභෝජනය සහ ණය සංස්කෘතිය
- ආර්ථික සංවර්ධනය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සහ එහි වැදගත්කම වැඩිකිරීම
- බැංකු කටයුතුවල ගතික තාක්ෂණික වැඩි දියුණු වීම
- විදේශ විනිමය ප්‍රේෂණ සඳහා වර්ධනය වන වෙළෙඳපොළ



තර්ජන

- වසංගතය ඇතිකළ අවිනිශ්චිතතා, දුර්වල සාර්ව ආර්ථිකය සහ දේශපාලනික අස්ථාවරත්වය
- වාණිජ බැංකු මෙන්ම බැංකු නොවන තරඟකරුවන් වෙතින් දඩ තරඟකාරිත්වය
- බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය කෙරෙහි දඩ නියාමන හා අධීක්ෂණ වැඩිපිළිවෙල
- සම්ප්‍රදායික ව්‍යාපාර ආකෘතීන්ට අභියෝග කරන බාධාකාරී තාක්ෂණික ක්‍රම
- ගනුදෙනුකාර අවශ්‍යතා සහ අපේක්ෂා නිරන්තරයෙන් වෙනස්වීම
- ණය ශ්‍රේණිගත කිරීම් පහතවැටීම



ශක්තීන් උත්තේජනය කරමින් තර්ජන අවම කිරීම

- අපගේ නිෂ්පාදන විශේෂණය කිරීමට 100%ක් රජයේ සහතිකය සහිත සන්නාමය සහ අසමසම තත්ත්වයන් භාවිතා කිරීම
- අපගේ ඩිජිටල් යටිතල පහසුකම් භාවිතයෙන් අපගේ ගනුදෙනුකාර පිවිසුම් ස්ථාන පුළුල් කිරීම සහ අපගේ ගනුදෙනුකාර පදනම වර්ධනය
- අපගේ පුළුල් පිවිසුම් මාර්ග තුළින් සුවිශේෂී ගනුදෙනුකාර අත්දැකීමක් පිරිනැමීම
- නව සාමාන්‍යයට අනුවර්තනය



දුර්වලතා හා තර්ජනවලට මුහුණදීම

- අපගේ තාක්ෂණික දියුණුව භාවිතා කරමින් ගනුදෙනුකාර අත්දැකීම වර්ධනය කිරීම සඳහා අපගේ පද්ධති සහ ක්‍රියාවලීන් වඩාත් කඩිසර කිරීම
- තොරතුරු තාක්ෂණය හා දත්ත විශ්ලේෂණය වැනි අනාගත බැංකුකරණය සඳහා අවශ්‍ය නව කුසලතා ලබාගැනීම
- අඩු වියදම් තැන්පතු, දිගුකාලීන තැන්පතු සහ දිගුකාලීන ණය ගැනීම් වර්ධනය සඳහා අවධානය යොමු කිරීම

අතිරේක තොරතුරු

මූල්‍ය මාර්ග

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | මාර්ග සහ වාර්තාව 2021 →

### උපායමාර්ගික සිතියම

### දිගුකාලීන උපායමාර්ග

#### ගනුදෙනුකරුමත පදනම් වීම


ජාතික ඉතිරි කිරීමේ බැංකුව තුළ, ගනුදෙනුකරුවන් අපගේ මෙහෙයුම්වල කේන්ද්‍රය වන අතර ඔවුන්ගේ ප්‍රතිඵල බැංකුවක් ලෙස අපගේ කාර්යයන් මගින් තීරණය කරයි. තෝරාගත් බැංකුව ලෙස ස්ථානය අත්කරගැනීමේ අපගේ අරමුණ තුළ, සියලුම ගනුදෙනුකාර මැදදිහත්වීම්වල ඉහළම ගනුදෙනුකාර අත්දැකීම් අපගේ ඉහළම ප්‍රමුඛතාව ලෙස පවතී. අපගේ සම්පත් වෙන් කිරීමේ උපාය මාර්ගය මෙහෙයවන්නේ පාරිභෝගික අවශ්‍යතා වන අතර, අපි අපගේ ගනුදෙනුකරුවන් අගය කරන, පාරිභෝගික සබඳතා පෝෂණය කරන සහ ඔවුන් සඳහා අපගේ කැපවීම තහවුරු කරන පාරිභෝගික කේන්ද්‍රීය බැංකුවක් ලෙස දිගටම පවතිනු ඇත.

#### පාලනය තුළ විශිෂ්ටත්වය

ආයතනික පාලනයේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට බැංකුව කැපවී සිටින අතර අනුකූලතා සහ අවදානම් කළමනාකරණය පිළිබඳ වැඩ සංස්කෘතියක් පෝෂණය කිරීමට අපේක්ෂා කරයි. බැංකුවේ ව්‍යාපාර ක්‍රියාවලි සහ පාලන පරීක්ෂාවන් ඵලදායී, කඩිනම්, ප්‍රබල සහ ජාත්‍යන්තර මනා පරිචයන්ට අනුකූල බව සහතික කිරීමෙන් අපි බැංකුව සඳහා උපායමාර්ගික සහ තරඟකාරී වෙනස්කම් සැපයීම සඳහා උත්තෝලන මෙවලමක් ලෙස පාලන විශිෂ්ටත්වය භාවිතා කරමු.

#### තිරසාර වර්ධනය

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අපි බලවත්, එහෙත් ඒ සමඟම තිරසාර සහ සමතුලිත වර්ධනයක් අපේක්ෂා කරමු. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, අපි විශ්වාසනීය, තරඟකාරී, ලාභදායී සහ වගකීම් සහිත වටිනාකම් නිර්මාණය ඉලක්ක කරමු. එමනිසා, මූල්‍ය තුඩුන්වත්කම ශක්තිමත් කිරීම, අපගේ ප්‍රාග්ධන තත්ත්වය තහවුරු කිරීම, ආදායම් මාර්ග වැඩි කිරීම, නවෝත්පාදනයන් වැඩි කිරීම සහ තිරසාරභාවය ප්‍රගුණ කිරීම මගින් දිගුකාලීන වටිනාකම් උපරිම කිරීමට අපි ප්‍රමුඛත්වය දෙමු.



#### ගනුදෙනුකාර අත්දැකීම වැඩි කිරීම

- දුරස්ථ සහ ඩිජිටල් ගනුදෙනුකාර සේවා ආකෘතිය ඉහළ නැංවීම
- මූල්‍ය උපදේශන මධ්‍යස්ථාන බවට ශාඛා පරිවර්තනය
- ගනුදෙනුකාර කොටස්කිරීම සහ ගමන්මඟ විශ්ලේෂණය
- ක්‍රියාවලි සහ ව්‍යුහ සරලකිරීම
- ගනුදෙනුකරුවන්ගේ දත්ත ආරක්ෂාව

#### සේවක සහභාගිත්වය වැඩිකරීම

- කඩිසර වැඩ තාක්ෂණය භාවිතයෙන් කණ්ඩායම් වැඩි කිරීම
- නවෝත්පාදන ප්‍රවර්ධනය සහ ප්‍රතිලාභ ලබාදීම
- වෘත්තීය හැකියාවන් සංවර්ධනය
- යහපත් සහ විවිධත්වය පිළිබඳ සංස්කෘතියක් ශක්තිමත් කිරීම
- සවිබලගැන්වීම මත පදනම් වී කළමනාකරණ ආකෘතිය ප්‍රවර්ධනය කිරීම
- විවිධත්වය, සමාන අවස්ථා සහ රැකියා දිවියේ තුලනය

#### අවදානම් සංස්කෘතිය සවිබලගැන්වීම

- සේවක හැසිරීම සහ වටිනාකම් කෙරෙහි ශක්තිමත් අවධානය
- මූල්‍ය අපරාධ සහ සයිබර් අවදානම් අවම කිරීමේ හැකියාවන් ඉහළ නැංවීම
- අනුකූල නොවීම ශුන්‍ය කිරීම
- විනිවිදභාවය පිළිබඳ සංස්කෘතියක් ප්‍රවර්ධනය


#### ඓතිහාසික වර්ධනය ප්‍රවර්ධනය

- වෙළෙඳපොළ කොටස වැඩිකිරීම
- ගනුදෙනුකරුවන් අත්කර ගැනීම සහ රඳවා ගැනීම
- වැදගත් ක්ෂේත්‍ර තුළ තිරසාර වර්ධනය
- ප්‍රාග්ධන පිරිවැය ඉක්මවීම සඳහා ලාභදායීතාව ඉහළ නැංවීම
- වත්කම් - වගකීම් නොගැලපීම අඩුකරමින් ශේෂ පත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම

**පරිවර්තනීය නායකයා**

ශ්‍රී ලංකාවේ රජයට අයත් ප්‍රමුඛ විශේෂිත බැංකුවක් ලෙස, ආදර්ශය මගින් මෙහෙයවීමක් ආදර්ශවත් නායකයෙක් වීම පිළිබඳ අපි ආධිමිඛර වෙමු. මෙහෙයුම් අන්තර්ගතය, මූල්‍ය අන්තර්කරණය, ගනුදෙනුකාර සේවාව, සහ ව්‍යාපාර ආචාරධර්ම හා සේවා ස්ථාන අවංකකම සඳහා අපි ප්‍රමිති සකස් කර ඇත. ශ්‍රී ලාංකීය ජනතාව අපගේ සේවා තුළින් ඔවුන්ගේ ජීවනෝපාය වර්ධනය අඛණ්ඩව අපේක්ෂා කරයි.

ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා හැඟී එන අවස්ථාවන්හි නිරන්තර ප්‍රාග්ධනීකරණය මගින්, සියලුම ව්‍යාපාරික ක්‍රියාවලීන් සහ බෙදා හැරීමේ මාර්ගවල නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමට අපි උත්සාහ කරමු.



- ඩිජිටල්කරණය වේගවත් කිරීම**
- ඩිජිටල් විසඳුම් ඵලදායී ලෙස ලබා දීම
  - ගනුදෙනුකාර ඩිජිටල් අත්දැකීම වැඩි දියුණු කිරීම
  - ක්‍රියාවලිය සහ පද්ධති සරල කිරීම සහ වැඩිදියුණු කිරීම
  - මෙහෙයුම් විශිෂ්ටත්වය ළඟා කර ගැනීම
  - ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කිරීම
  - මුළු බැංකුව සඳහා විශාල දත්තවල විභවයන් උපයෝගී කර ගැනීම

- ආදර්ශය මගින් මෙහෙයවීම**
- මූල්‍ය අන්තර්කරණය සඳහා කැපවීම
  - වගකීම් සහගත සහ තීරසාර මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීම
  - හරිත ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම
  - පාරිසරික බලපෑම අවම කිරීම (පරිසරයට හිතැති වැඩසටහන් තුළින් කාබන් පාසවනන අඩුකිරීම)
  - අර්ථවත් ප්‍රජා සහභාගිත්වය



තාක්ෂණය



අවදානම් කළමනාකරණය



නායකත්වය සහ පාලනය



ජනතාව සහ සංස්කෘතිය



නවෝත්පානය



ක්‍රියාවලිය

උපාය මාර්ගික සක්‍රීය කරන්නන්

2021 උපාය මාර්ගවල ප්‍රගතිය

- මිලියන 21.8ක් වූ ගිණුම්
- ඒකාබද්ධ තොරතුරු තාක්ෂණ පද්ධති
- යහපත් ශේෂපත්‍ර ආදායම/ලාභ වර්ධනය
- වැඩිදියුණු කළ ආන්තිකය සහ ප්‍රාග්ධන වර්ධනය
- අඩු මට්ටමේ අක්‍රීය ණය
- ඉහළ සේවක රඳවාගැනීම
- රජයේ සුරැකුම්තවල දෙවැනි විශාලතම ආයෝජක

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ තීරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
→ පාත්‍රිකා ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

### අපගේ කෙටිකාලයේ සිට මධ්‍යකාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා

අපි අපගේ ඩිජිටල් හැකියාවන් ශක්තිමත් කරමින් සහ අපගේ ව්‍යාපාරය ඒකාබද්ධ කරමින් සේවාවලින්ගේ අත්දැකීම් පරිවර්තනය කිරීමට සහ රැකියා ලෙස වෙනස් ලෝකයක් සඳහා මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීමට, අපි "ඩිජිටල්කරණය වේගවත් කිරීම" යන අරමුණ ද එකතු කර ඇත. අනෙකුත් සියලුම කෙටි හා මධ්‍ය කාලීන උපාය මාර්ගික අරමුණු නොවෙනස්ව පවතින අතර, එය ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරමු.

#### ගනුදෙනුකාර අත්දැකීම් වැඩි කිරීම

##### එය වඩාත්ම වැදගත් වන්නේ ඇයි

ගනුදෙනුකාර අත්දැකීම වර්ධනය අපගේ ඉහළම ප්‍රමුඛතාවයකි. සමස්ත ගනුදෙනුකාර අත්දැකීම වැඩි කිරීමේ අදහසින් විවිධ ගනුදෙනුකාර අවශ්‍යතා සපුරාලීමට අපි බහුමාර්ග ප්‍රවේශයක් ගනිමු. ගනුදෙනුකරු අපගේ සන්නාමය සමඟ කටයුතු කරන කුමන අවස්ථාවේදී වුවද අද්විතීය ගනුදෙනුකාර අත්දැකීමක් ලබාදීමට අපි කැප වී සිටිමු. අපගේ ඩිජිටල් යටිතලපහසුකම් සංවර්ධනයේදී, අපගේ භෞතික පිවිසුම් ස්ථාන පවත්වාගෙන වර්ධනය කරන අතර නාලිකා අතර අපගේ ගනුදෙනුකරුවන්ගේ පහසු සංක්‍රාන්තිය සඳහා අපි පහසුකම් ලබා දී ඇත.

##### සම්බන්ධිත වැදගත් කරුණු



##### යෙදවූ ප්‍රාග්ධනය



##### සම්පත් වෙන්කිරීම

තොරතුරු තාක්ෂණය, සේවකයින්, යටිතල පහසුකම්, නිෂ්පාදන සහ සේවා කොටස තුළ අපගේ ආයෝජන ඒකාබද්ධ සහ විවිධ ගනුදෙනුකාර අත්දැකීමක් ලබාදීමේ අපගේ උත්සාහයට රුකුළක් වේ.

##### අපගේ දිගුකාලීන පරමාර්ථවලට දායකවීම

අපගේ ගනුදෙනුකරුවන්ගේ වර්තමාන සහ අනාගත අවශ්‍යතා අවබෝධ කර ගැනීම ඔවුන්ගේ ජීවිතයේ සෑම අදියරක් සඳහා ගලපන ලද විසඳුම් ලබාදීමට අපට හැකියාව ඇති කරයි. ගනුදෙනුකාර සේවාව සහ අත්දැකීම වර්ධනය කිරීම "ගනුදෙනුකරු මත පදනම්වීම" යන අපගේ දිගුකාලීන උපායමාර්ගික පරමාර්ථයට සෘජුවම සම්බන්ධ වේ.

##### ප්‍රධාන UNSDGs:

ගනුදෙනුකාර අත්දැකීම ඉහළ නැංවීම සඳහා නවෝත්පාදන තුළ ඩිජිටල් යටිතල පහසුකම් නව්‍යකරණ කිරීම, ආයෝජනය, අපගේ සේවකයින් සංවර්ධනය, සහ ව්‍යාපාර හවුල්කරුවන් සමඟ සහයෝගීත්වයෙන් කටයුතු කිරීම අපගේ දිගුකාලීන තීරණාත්මකයන්ගේ ශක්තිමත් කරයි.



#### හුවමාරුවීම්

- ගනුදෙනුකාර අත්දැකීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතා වර්ධනය කිරීමට ඩිජිටල්කරණය වැඩි කිරීම සඳහා අමතර තොරතුරු තාක්ෂණ සංවර්ධනය අවශ්‍යය. මෙය ස්ථාවර සහ ආරක්ෂිත තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහතික කිරීමේ නඩත්තු පිරිවැය තුළ වැඩිවීමක් සහ අපගේ තොරතුරු තාක්ෂණ වත්කම පිලිබඳ වැඩිවන ක්ෂයකිරීමක් සහ ක්‍රමක්ෂය වැඩිවීමකට හේතු විය.
- නව්‍යකරණ, පිවිසියහැකි සහ ඩිජිටල් වශයෙන් සකස් කළ විසඳුම් සංවර්ධනය කිරීම සයිබර් ආරක්ෂක අවදානම අවම කරමින් ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරු සහ රහස්‍යතාව සුරක්ෂිත කරමින් සිදුකළ යුතුය.

#### සේවක සහභාගිත්වය වැඩිකිරීම

##### එය වඩාත්ම වැදගත් වන්නේ ඇයි

වඩා යහපත් ගනුදෙනුකාර ප්‍රතිඵල සහ අත්දැකීම් ලබාදීම සඳහා අපගේ සේවකයින් මත අපි රැඳී සිටිමු. නිවැරදි දක්ෂතා සහිත සේවයේ නිරත අභිප්‍රේරිත සේවක කණ්ඩායම් නිර්මාණය කිරීම අපගේ ව්‍යාපාරය ඵලදායී ආකාරයෙන් මෙහෙයවීමට මෙන්ම අපගේ පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීමට අත්‍යවශ්‍යයට එමනිසා, ආරක්ෂිත සහ අගනා ප්‍රතිඵල ලබාදෙන පරිසරයක් නිර්මාණය කිරීම මගින් නිවැරදි සේවකයින් ආකර්ෂණය කර රඳවාගැනීමට අපි කැප වී සිටිමු. ආදර්ශය මගින් මෙහෙයවන ඉහළින් දක්ෂ අභිප්‍රේරිත, මනා සන්නිවේදනය, නිපුණතා සහිත ප්‍රතිග්‍රාහි සහ වගකීම්සහගත සේවයෙහි නියැලුණු සේවක කණ්ඩායම් පෝෂණය කිරීම අපි අපේක්ෂා කරමු.

##### සම්බන්ධිත වැදගත් කරුණු



##### යෙදවූ ප්‍රාග්ධනය



##### සම්පත් වෙන්කිරීම

මූල්‍ය ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, සහ අපගේ සේවක පුහුණු කාලය සහ සංවර්ධනය සහ සහභාගිත්ව වැඩසටහන්වල ආයෝජනය සේවක ඵලදායීතාව, දායකත්වය, සහ සහභාගිත්වයට හේතු වනවා පමණක් නොව එය අපගේ සන්නාමය සහ කීර්තිනාමය ද වර්ධනය කරයි.

### අපගේ දිගුකාලීන පරමාර්ථවලට දායකවීම

අපි සෞභාග්‍යවත් සහ සමාන සමාජයක් සඳහා අපගේ දිගුකාලීන අරමුණු පිළිබිඹු වන සහ අපගේ අනාගත දත්ත මත පදනම් ව්‍යාපෘති ආකෘතියක අවශ්‍යතා සපුරාලන ශ්‍රම බලකායක් ගොඩ නැගීමට කැපවී සිටිමු. අපි සේවකයින්ගේ සංවර්ධනය තුළ ආයෝජනය කරන අතර අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අපගේ සේවකයින්ගේ පුද්ගලික සහ වෘත්තීය වර්ධනයට සහයවීමට යහපත් වැඩසටහන් අප සතුව ඇත.

#### ප්‍රධාන UNSDGs:

අපගේ නිපුණතා සංවර්ධන වැඩසටහන්වලින් වටිනා නිපුණතා, පුහුණුව සහ අත්දැකීම් ලබාගැනීම මගින් දිගුකාලීනව බැංකුවේ කිරිසාරභාවය ශක්තිමත් කරයි.



#### හුවමාරුවීම්

- නිවැරදි දක්ෂයින් ආකර්ෂණය කර ගැනීමට සහ දුර්ලභ සහ මතුවන දක්ෂයින් රඳවා ගැනීමට පුහුණුව සහ සංවර්ධනය මත සැලකිය යුතු ආයෝජන කිරීම සහ සේවක යහපැවැත්ම වර්ධනය කිරීම අවශ්‍ය වන අතර එය අපගේ උපායමාර්ගික පරමාර්ථ අත්කර ගැනීම සඳහා අවශ්‍ය වේ.
- ඩිජිටල්කරණය - අපගේ අනාගත තරඟකාරීත්වය තුළ ප්‍රධාන වන අතර - එය ව්‍යාපාරය ගෙනයන ආකාරය වෙනස් කරනු ඇත. අපගේ අනාගත හැකියා අවශ්‍යතාවන්හි වෙනස්වීම් වාණිජ හා සමාජ ප්‍රතිඵලවත් තුළනය කරමින් වගකීම් සහගත ආකාරයෙන් කළමනාකරණය කළ යුතුව ඇත.

### සංස්කෘතිය සවිබල ගැන්වීම

#### එය වඩාත්ම වැදගත් වන්නේ ඇයි

අඛණ්ඩව වෙනස්වන භූ දර්ශනයක් තුළ ඇතිවන විවිධ අවදානම් ඵලදායීව අපේක්ෂා කිරීමට සහ කළමනාකරණය කිරීමට යහපත් අවදානම් සංස්කෘතියක් ස්ථාපිත කිරීමට අපි උත්සාහ ගනිමු. අවදානම් විචක්ෂණව කළමනාකරණය කිරීමට අපගේ ශක්තිමත් ව්‍යාපාර ආකෘතිය සමඟ අපගේ උපායමාර්ග වර්ධනය කර පෙළ ගැස්වීමට ලබාගත හැකි සියලුම අවස්ථා අපි අඛණ්ඩව සොයා බලමු. අදාළ සියලුම රෙගුලාසි, ප්‍රමිති සහ මනා පරිචයන් සමඟ සම්පූර්ණයෙන් අනුකූල වෙමින් සහ අපගේ අවදානම් හැකියාවන් ශක්තිමත් කිරීමට නව තාක්ෂණය වැළඳ ගනිමින් යහපත් අවදානම් සංස්කෘතියක් සඳාචාරාත්මකව ක්‍රියාත්මක කිරීමට සහ බලගැන්වීමට අපි කැප වී සිටිමු.

### සම්බන්ධිත වැදගත් කරුණු



#### යෙදවූ ප්‍රාග්ධනය



#### සම්පත් වෙන්කිරීම

සියලුම ආකාරයේ අක්‍රමිකතා සහ මූල්‍ය අපරාධ හඳුනාගෙන වැලැක්වීම සඳහා ශක්තිමත් පෙරාතු ලේඛන සහ ක්‍රියාවලි ස්ථාපිත කිරීමට අපි සේවකයින්, ක්‍රියාවලි සහ පද්ධතිවල ආයෝජනය කරමු. මෙම ආයෝජනය අවදානම අවම කිරීමට වන අතර, එය අපගේ තරඟකරුවන්ගේ අවදානම් සංස්කෘතිවලට සාපේක්ෂව ගනුදෙනුකාර සම්බන්ධතාවල වෙනස් වීමේ සාධකයකි.

### අපගේ දිගුකාලීන පරමාර්ථවලට දායකවීම

අපගේ දිගුකාලීන පරමාර්ථය අත්කර ගැනීමට, "විශිෂ්ටත්වය පාලනය" කීර්තිමත් සහ සඳාචාරාත්මක සන්නාම සහතිකය සමඟ අවදානම් සංස්කෘතියක් ස්ථාපිත කිරීමට අපි බැඳී සිටින අතර එයට වටිනාකම ඉදිරියට යන සංස්කෘතියක් සහ පාලන රාමුවක් මගින් සහය වේ.

#### ප්‍රධාන UNSDGs:

මූල්‍ය පරිසර පද්ධතිය තුළ ස්ථාවර, ආරක්ෂිත, සහ ශක්තිමත් ආයතනයක් වීමට අපව පොළඹවන අනුකූලතාවය සහ මනා පරිචයන් සහතික කිරීමට අපගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවලිවල අඛණ්ඩ තක්සේරු කිරීම සහ ගැලපීම.



#### හුවමාරුවීම්

- ගනුදෙනුකාර වර්ධනයට සහ අපගේ ආදායම උත්පාදන හැකියාවට බාධාකරන සමාජ සහ ආර්ථික අංග සැලකිල්ලට ගනිමින් අපගේ ණය නිරාවරණය කළමනාකරණය කිරීමේදී අපගේ අවදානම් රුචිය දඩි කිරීම අපට අවශ්‍ය වේ.
- අඛණ්ඩව වෙනස්වන නියාමන සහ අධීක්ෂණ අවශ්‍යතාවයන් වේගවත් සහ පහසු ආකාරයෙන් ගනුදෙනුකාර අවශ්‍යතා සහ අපේක්ෂාවන් සපුරාලීමට අපට ඇති හැකියාව පහත හෙලයි.
- නව නියාමන අවශ්‍යතා සමඟ අනුකූලවීම තුළ අනුකූලතාව සඳහා පිරිවැය දැරීමට, තාක්ෂණය පදනම් අවදානම් විසඳුම් ස්ථාපිත කිරීමට, අපගේ සේවකයින් පුළුල්ව පුහුණු කිරීමට, සහ විශ්වාස ආයතනයක් ලෙස අපගේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට ව්‍යාපාර ක්‍රම යොදා ගැනීමට අපට අවශ්‍ය වේ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ කිරිසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### ඓතිහාසික වර්ධනය ප්‍රවර්ධනය කිරීම

#### එය වඩාත්ම වැදගත් වන්නේ ඇයි

අපගේ ආරම්භයේ සිටම, ශ්‍රී ලංකාව තුළ ඉතුරුම් සංස්කෘතියක් ඇති කිරීමේ අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපගේ ක්‍රම, මෙහෙයුම් සහ උපායමාර්ගික ප්‍රමුඛතා අපි මෙහෙයවා ඇත. අපගේ මෙහෙයුම්වල 49 වසර තුළ, සියලුම ශ්‍රී ලාංකිකයින් විසින් විශ්වාස කරන ආයතනයක් බවට අප පත්ව ඇත. මූල්‍ය ස්ථාවරත්වය සහ ඓතිහාසික වර්ධනය අත්කර ගැනීම සඳහා අපගේ පද්ධති සහ ක්‍රියාවලි අපි භාවිතා කරමු. බැංකුව තුළ බහු මාර්ග උත්සාහයන් තුළින්, අපගේ පාර්ශ්වකරුවන්ට තිරසාර ප්‍රතිලාභ වර්ධනය කර නිර්මාණය කිරීමට ගනුදෙනුකාර පළපුරුද්ද, සේවක සහභාගිත්වය සහ විවේචනීය අවදානම් කළමනාකරණය වර්ධනය කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරමු.

#### සම්බන්ධිත වැදගත් කරුණු



#### යෙදවූ ප්‍රාග්ධනය



#### සම්පත් වෙන්කිරීම

අපි විශිෂ්ට අවස්ථා ඇති කරන බවට අප විශ්වාස කරන වෙළෙඳපොළ වෙත මූල්‍ය, මානව, සහ නිෂ්පාදිත ප්‍රාග්ධනය වෙන් කරමු. නව ආදායම ප්‍රවාහ අදාළව පවත්නා බවට සහ තිරසාරභාවය ආරක්ෂා කරන බවට සහතික කිරීමට විවේචනීය අවදානම් ප්‍රවේශයක් සමඟ මෙය සිදු කරනු ලබයි.

#### අපගේ දිගුකාලීන පරමාර්ථවලට දායකවීම

අපගේ දිගුකාලීන උපායමාර්ගික පරමාර්ථය වන "ශක්තිය සහ තිරසාරභාවය" අපගේ මිනිත්‍රය සහ සමාජයේ යහපැවැත්ම මත විශ්වාසය තබයි. එබැවින්, අපගේ ප්‍රාග්ධන වෙන්කිරීම්වලදී අපගේ ආයෝජනවල දිගුකාලීන ප්‍රතිඵලය සලකා බැලිය යුතුය. හැකි සෑමවිටම, අපි නව්‍යකරණ සංවර්ධන විසඳුම් සලකා බලන අතර, අපගේ ගොඩනැගිලි සකස් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් ක්‍රියාත්මක කිරීම තුළ අපි ආයෝජනය කරමු.

#### ප්‍රධාන UNSDGs:

අප ක්‍රියාත්මක ප්‍රජාවන්ට ප්‍රයෝජනවත් වන නිෂ්පාදන, සේවා සහ පහසුකම් ලබාදීම මගින් සමාජය සඳහා වටිනාකම උත්පාදනය කිරීමට අපට ඇති හැකියාවන් අපගේ හැකියාව මත අපගේ දිගුකාලීන සාර්ථකත්වය රඳා පවතී.



#### හුවමාරුවීම්

- අපගේ වත්කම් වර්ධනය සඳහා අපට අවශ්‍යවන ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට තැත්පත්ව ගිණියන් ඇතුළුව අපගේ කොටස්ගිණියන් සහ ණය සපයන්නන් වෙත සුදුසු ප්‍රතිලාභ අනුපාතයක් ලබාදීම අපට අවශ්‍යය. අපගේ ගනුදෙනුකාර අවශ්‍යතා අඛණ්ඩව සහ තිරසාරව සපුරාලීම මගින් අපගේ ආදායම උත්පාදනය වැඩි කිරීමට මෙය අපට අවශ්‍යය.

#### ආදර්ශය මගින්

#### එය වඩාත්ම වැදගත් වන්නේ ඇයි

සමාජ ආර්ථික සහ පාරිසරික අභියෝග ආමන්ත්‍රණය කරන විසඳුම්වලට දායක වෙමින් බැංකුවේ ධනාත්මක බලපෑම වැඩි කිරීමට අපි අරමුණු කරමු. අපි තිරසාරභාවය ව්‍යාපාරයේ සෑම ක්ෂේත්‍රයකටම ඒකාබද්ධ කරන අතර එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු අත්කර ගැනීමට අපි කැපවී සිටිමු.

සමාජ හා පරිසරය කෙරෙහි අපගේ බලපෑම පිළිබඳ අපි දැනුවත් අතර, වගකීම්සහගත හා තිරසාර ව්‍යාපාර ව්‍යවහාරවල නියැලෙමින් සමාජීය වටිනාකම නිර්මාණය සඳහා අපි බැඳී සිටිමු. ගැඹුරු සමාජ මූලයක් සහිත රජයේ ආයතනයක් ලෙස, බැංකුව ආදර්ශ ආයතනික පුරවැසියෙක් සහ ආදර්ශය මගින් ණය දීම සම්බන්ධව කීර්තිනාමයක් ඇත.

#### සම්බන්ධිත වැදගත් කරුණු



#### යෙදවූ ප්‍රාග්ධනය



#### සම්පත් වෙන්කිරීම

අපගේ සය වැදැරුම් ප්‍රාග්ධනය කෙරෙහි බලපෑමක් ඇති කරන ව්‍යාපෘති හා වැඩසටහන් හමායාමට පද්ධති සහ ක්‍රියාවලිවල අපි සැලකිය යුතු මුදල්, සේවක සහ කාල ප්‍රමාණයක් වෙන්කර ඇත. 2021 වසර තුළ, අපගේ පාරිසරික, සමාජ හා පාලන (ESG) බැඳීම දැඩි කිරීම තුළ අපි ආයෝජනය කළෙමු.

#### අපගේ දිගුකාලීන පරමාර්ථවලට දායකවීම

අපගේ සාර්ථකත්වය අපගේ ප්‍රජාවන් මත රඳා පවතී. බැංකුව සහ අපගේ පාර්ශ්වකරුවන් සඳහා අනෝන්‍ය ප්‍රතිලාභ නිර්මාණය කරන දැනුවත්, ඉලක්කගත වැඩසටහන් වල යෙදීම මගින්, අපගේ අභියෝගාත්මක සමාජ ආර්ථික සන්දර්භය තුළ අපගේ මෙහෙයුම්වල දිගුකාලීන ඔරොත්තුදීමේ හැකියාව අපි සහතික කරමු. තිරසාර සංවර්ධනය අත්කර ගැනීම ගෝලීය ප්‍රමුඛතාවක් වීම පමණක් නොව, "පරිවර්තනීය නායකයා" යන අපගේ දිගුකාලීන පරමාර්ථයට සහයවන ව්‍යාපාර විධියක් ද වේ.



### ප්‍රධාන UNSDGs:

බැංකුවේ සම්පත් පරිභෝජනයේ පාසටහන තුළින් සෘජුව සහ බැංකුවේ මූල්‍ය අතර මැදිහත්වීමේ (ණය සහ ආයෝජන භාවිතයන්) කාර්යභාරය තුළින් වක්‍රව බැංකුව පරිසරය, සමාජය සහ ප්‍රජාවන් කෙරෙහි බලපායි. රටේ යහපත සහ ස්ථාවරත්වය දිගුකාලීනව තිරසාරභාවය අත්කර ගැනීමේ අපගේ හැකියාවට බලපායි. තිරසාර සංවර්ධනට අරමුණු අත්කර ගැනීමේ වැඩසටහන්වලට දායකවීම රට කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.



### නුවමාරුවීම්

- වගකීම් සහගතව ක්‍රියාත්මකවීමට සහ තිරසාරභාවය පවත්වා ගැනීමට සැලකිය යුතු ආයෝජනය සමඟ පද්ධති සහ ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීම සහ හැකියා සංවර්ධනය
- පැහැරහැරීමේ අවදානම කළමනාකරණය කරමින් ණයදීම තුළින් අවදානමට ලක්වන ක්ෂේත්‍රවල සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවලට සහයවීම
- දේශගුණ විපර්යාස විසින් බලපාන අංශවල ණය ප්‍රතිවූහගතකරණය ගනුදෙනුකරුවාගේ ව්‍යාපාරයේ ශක්තිය කෙරෙහි බලපායි.

### ඩිජිටල්කරණය වේගවත් කිරීම

#### එය වඩාත්ම වැදගත් වන්නේ ඇයි

ඩිජිටල් නව්‍යකරණ අප වෙත සැලකිය යුතු අවදානම් සහ අවස්ථා ඉදිරිපත් කරයි. බෙදාදීම සහ ගනුදෙනුකාර අත්දැකීම සහ තාක්ෂණික වර්ධනය කිරීමට ඩිජිටල් සේවා මට්ටම් වඩා ඉහළට ගෙනයාමට සහ බැංකුකරණයෙන් පිට නව ආදායම් ප්‍රවාහ සෙවීමට සහ පිරිවැය අඩුකිරීමට අපි ඩිජිටල් නව්‍යකරණ වේගවත් කර ඇත. කොවිඩ් වසංගතයේ හැසිරීම් ප්‍රතිඵල ඩිජිටල් යොදා ගැනීමේ ඉහළගිය මට්ටම් ඉදිරියට ගෙන යනු ඇති අතර, නමුඟීලි වැඩ ව්‍යවහාරවල ඉහළ මට්ටම් ප්‍රවර්ධනය කරයි. එමනිසා, නව්‍යකරණය, බිඳවැටීම සහ සයිබර් ආරක්ෂාව කෙරෙහි අපගේ අවධානය බැංකුකරණය තුළ ඉහළ ප්‍රමුඛතාවක් ව පවතී.

#### සම්බන්ධිත වැදගත් කරුණු



#### යෙදවූ ප්‍රාග්ධනය



### සම්පත් වෙන්කිරීම

මෑත වසරවලදී, තාක්ෂණය, පද්ධති, සහ මානව ප්‍රාග්ධනයට අදාළ පරිවර්තනීය වැඩසටහන්වල විශාල ආයෝජන සිදු කිරීම ආරම්භ කර ඇත. බැංකුව සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය තුළ සිටින ආයතන සමඟ හවුලේ අපි කටයුතු කරමු.

### අපගේ දිගුකාලීන පරමාර්ථවලට දායකවීම

ඩිජිටල්කරණය, ගෝලීය සම්බන්ධය, සහ ප්‍රජාතන්ත්‍රීය ගණනය වැනි ක්ෂේත්‍රයේ දිගුකාලීන ප්‍රවනතා කොවිඩ්-19 හේතුවෙන් වේගවත් වී ඇත. ඩිජිටල්කරණය කළ ආයතනයක් වීම වඩාත් අදාළව නොපවතින අතර, අපගේ ඩිජිටල් පරිනාමනය වේගවත් කිරීමට බැංකුව අවස්ථාවන් අඛණ්ඩව හඹායනු ලබයි. මෙය "තිරසාර වර්ධනය" යටතේ අපගේ සියලුම දිගුකාලීන උපායමාර්ගික පරමාර්ථ අත්කර ගැනීමට අපව ශක්තිමත් කරනු ඇත.

### ප්‍රධාන UNSDGs:

ඩිජිටල්කරණය මගින් වේගවත් කළ මූල්‍ය අන්තර්කරණය ගනුදෙනු වඩාත් කාර්යක්ෂමව, විනිවිද සහ ආරක්ෂිත ආකාරයෙන් කිරීමට ප්‍රධාන වේ. එය දිළිඳුකම අඩුකරමින් ඉතුරුම් හා ව්‍යාපාර අවස්ථා පුළුල් කරනු ඇත



### නුවමාරුවීම්

- මූල්‍ය සේවාවල වෙන්කිරීම් ඩිජිටල් අතුරු මුහුණත කරා අඛණ්ඩව විතැන් වන අතර, මෙය අපගේ භෞතික ශාඛා සහ සේවකයින් කෙරෙහි සෘජුව බලපායි.
- ඉන්පසුව, එයට ගනුදෙනුකාර සේවය වර්ධනය කිරීමේ ප්‍රතිලාභයක් ඇත.
- කෙසේවෙතත්, එය අපගේ මානව ප්‍රාග්ධන අවශ්‍යතා සහ අපගේ ශාඛා නැවත හැඩගැස්වීමේ අවශ්‍යතා අඩු කරයි.
- නියාමන වෙනස්වීම් නව්‍යකරණය, සහ නවීකරණය මෙන්ම සයිබර් ආරක්ෂාව ඇතුළත් කිරීමට මතුවන පිරිවැය කාර්යක්ෂමතා තොරතුරු හා තාක්ෂණය තුළ ආයෝජනය මගින් කොටසක් හිලවී කෙරේ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අපගේ උපායමාර්ගික ලකුණු පුවරුව

අත්පත්කරගත්	☑	අත්පත්කර නොගත්	☒
කොටස් වශයෙන් අත්පත්කරගත්	☑	කොවිඩ්-19 හේතුවෙන් නතර වූ හෝ බලපාන ලද	☒

වගුව 4

උපායමාර්ගික පරමාර්ථ	2021 සඳහා ප්‍රමුඛතා	ප්‍රධාන භාද්දීම	තත්වය	සැබෑ ප්‍රතිඵල			සටහන්	අනාගත ප්‍රමුඛතා	අපේක්ෂිත ප්‍රතිඵල
				2021	2020	2019			
ගනුදෙනුකාර අත්දැකීම වැඩි කිරීම	විවිධීය හැකියාව සහ පහසුව වැඩි කිරීම	ඉලක්කගත ස්ථානවල නව ශාඛා විවෘත කිරීම	☒	2	3	1		<ul style="list-style-type: none"> <li>ගනුදෙනුකාර අපේක්ෂාවන් සහ වෙනස්වන අවශ්‍යතාවන්ට අනුව අපගේ නිෂ්පාදන, සේවා සහ මාර්ග අඛණ්ඩව වර්ධනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>ගනුදෙනුකාර පදනම වැඩිකිරීම</li> </ul>
	ස්වයංසේවා මාර්ග ශක්තිමත් කිරීම සහ ගනුදෙනුකරුවන් රැඳී සිටීමේ කාලය අඩු කිරීම	ඉහල ජනගහන ප්‍රදේශවල මුදල් ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍ර ආරම්භ කිරීම	☒	1	-	-			<ul style="list-style-type: none"> <li>බෙදාහැරීමේ මාර්ග වැඩිකිරීම</li> </ul>
		ශාඛාවල මුදල් ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍ර ආරම්භ කිරීම	☑	19	27	24		<ul style="list-style-type: none"> <li>කැපැල් ජාලය ක්‍රමාංකනය සහ අපගේ පාසටහන ශක්තිමත් කිරීම</li> </ul>	
		අන්තර්ජාල බැංකුකරණයට වැඩි ගනුදෙනුකරුවන් අවශෝෂණය	☑	112,531	85,327	18,298		<ul style="list-style-type: none"> <li>ශාඛාවල ගනුදෙනුකාර අත්දැකීම වැඩි කිරීමට උත්සාහ කිරීම</li> </ul>	
		නිෂ්පාදන සංවර්ධනය	ලබුන් සඳහා නව නිෂ්පාදන සංවර්ධනය	☒	-	-	-		<ul style="list-style-type: none"> <li>ස්වයංසේවා මාර්ග ශක්තිමත් කිරීම සහ ගනුදෙනුකරුවන් රැඳී සිටීමේ කාලය අඩු කිරීම</li> </ul>
වෙළඳික වර්ධනය ප්‍රවර්ධනය	ගනුදෙනුකාර දැනුවත්කම, වැඩි කිරීම සහ පක්ෂපාතිත්වය වැඩි කිරීම	ශ්‍රී ලංකාවේ සන්නාම වටිනාකම ශ්‍රේණිගතකරණය	☑	5	6	5			
	ප්‍රධාන ක්ෂේත්‍ර වර්ධනය	ක්ෂේත්‍රයට සාපේක්ෂව ණයදීමේ වර්ධනය (%) බැංකුව ක්ෂේත්‍රය	☑	15.5	21.7	21.1		<ul style="list-style-type: none"> <li>විවිධ ඩිජිටල්කරණ වැඩසටහන් තුළින් මෙහෙයුම් වර්ධනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>කාර්යක්ෂම තිරසාර මූල්‍ය ප්‍රතිලාභ නිර්මාණය</li> </ul>
		ක්ෂේත්‍රයට සාපේක්ෂව ණයදීමේ වර්ධනය (%) බැංකුව ක්ෂේත්‍රය	☑	17.7	13.7	7.5		<ul style="list-style-type: none"> <li>ගාස්තු පදනම් ආදායම් වැඩි කිරීමට නව ස්ථාන ගවේෂණය</li> </ul>	<ul style="list-style-type: none"> <li>තිරසාර ප්‍රාග්ධන පදනමක් නිර්මාණය</li> </ul>
	තැන්පතු වෙළෙඳපොළ අඩුවීම සීමා කිරීම	වෙළෙඳපොළ කොටස රඳවාගැනීම හෝ වැඩි කිරීම	☑	11.0	10.8	10.7		<ul style="list-style-type: none"> <li>ශේෂ පත්‍ර ගුණාත්මකභාවය වැඩි කිරීම සහ උපාය මාර්ගික නොවන වත්කම් අඩු කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>අඛණ්ඩව ලාභාංශ ප්‍රකාශකිරීම</li> </ul>
	කොටස් හිමියන් සඳහා වටිනාකම වැඩිකිරීම	10%-15% දක්වා ඉලක්ක පරාසයක මධ්‍ය කාලීන ස්කන්ධය මත ඉපයීම ඉහල දමමින් කොටස් හිමියන් සඳහා වටිනාකම වැඩිකිරීම	☑	33.9	20.1	14.3		<ul style="list-style-type: none"> <li>වර්ධනීය අරමුදල් පිරිවැය කෙරෙහි අවධානය</li> </ul>	
	පිරිවැය ඵලදායීව කළමනාකරණය	ආදායමට පිරිවැය අනුපාතය	☑	33.3	39.3	49.6		<ul style="list-style-type: none"> <li>වෙළෙඳපොළ කොටස වර්ධනය කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>ප්‍රාග්ධන පිරිවැය ඉක්මවන ලාභදායීතාව වැඩි කිරීම</li> </ul>
	ඉපයීමේ වෙනස්වීම් සහ පොලී ආදායම මත රඳා පැවැත්ම අඩු කිරීම	ගාස්තු පදනම් ආදායම් වැඩි කිරීම (%)	☑	12.6	11.5	25.5		<ul style="list-style-type: none"> <li>පසු කාර්යාලවල ක්‍රියාවලිවල කාර්යක්ෂමතාව වැඩි කිරීම</li> </ul>	

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පුරවිතාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

උපායමාර්ගික පරමාර්ථ	2021 සඳහා ප්‍රමුඛතා	ප්‍රධාන භාද්දීම	තත්වය	සැබෑ ප්‍රතිඵල			සටහන්	අනාගත ප්‍රමුඛතා	අපේක්ෂිත ප්‍රතිඵල
				2021	2020	2019			
ඩිජිටල්කරණය වේගවත් කිරීම	තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කරගෙනයාම	ජංගම ගෙවීම් APP විසඳුම ක්‍රියාත්මක කිරීම	☑	✓	-	-		<ul style="list-style-type: none"> <li>සයිබර් ආරක්ෂක අවදානම අඩුකරමින් ඉදිරියට යන ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරු සහ රහස්‍යතාව ආරක්ෂා කරන නව්‍යකරණ, පිවිසියහැකි, සහ දැරියහැකි ඩිජිටල් ලෙස ගැනීමට කළ විසඳුම් සංවර්ධනය</li> <li>දුරස්ථ හා ඩිජිටල් ගනුදෙනුකාර සේවා ආකෘතිය වැඩි කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම සහ ගනුදෙනුකාර පක්ෂපාතිත්වය වැඩිවීම</li> <li>සේවක කාර්යක්ෂමතාව වැඩි කිරීම</li> </ul>
		මධ්‍ය බැංකු විසඳුම් ගැලපීම සහ පරීක්ෂාව	☑	-	-	-			
		ඩිජිටල් ප්‍රාග්ධනය තුළ ආයෝජනය (රු.මි.)	☑	534.8	539.1	-	2022 දී ක්‍රියාත්මක කරනු ලැබේ		
		මානව සම්පත් කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම	☑	-	-	-	සේවකයින් අතර කොවිඩ් 19 පැතිරීම සහ සංචාරක සීමා නිසා ක්‍රියාත්මක කළ නොහැකිය		
සේවක සහභාගිත්වය වැඩි කිරීම	සේවක වටිනාකම් කොටස වැඩි කිරීම	සේවක පිරිවැය (රු.බි.)	☑	13.0	10.0	10.2	<ul style="list-style-type: none"> <li>වැඩ පිවිස තුළනය සමඟ වැඩි කිරීමේදී සේවක සතුට සහ පක්ෂපාතිත්වය වැඩිකිරීම</li> <li>සේවක සංවර්ධනය සහ සහභාගිත්වය කෙරෙහි විශේෂ අවධානයක් සහිත ධනාත්මක සංස්කෘතියක් නිර්මාණය</li> <li>ඉ-ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය</li> <li>ඩිජිටල් පරිනාමනය කරා වෙනස කළමනාකරණය</li> <li>උසස් තත්ත්වයේ ගනුදෙනුකාර සේවය සහ කාර්ය මණ්ඩල සංවර්ධනය සඳහා පුහුණුව</li> <li>වෘත්තීය සංවර්ධනය සහ තෝරාගැනීම සහ අභ්‍යන්තර උසස්වීම් ක්‍රියාවලිය තුළ කුසලතා පදනම් නිර්ණායක ප්‍රවර්ධනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>ඉහළින් අභිප්‍රේරිත සේවකයින් සහ අඩු සේවක පිරිවැටුම</li> </ul>	
		සේවක ස්වේච්ඡා පිරිවැටුම (%)	☑	0.18	0.23	0.28			
		වෘත්තීය සමීකි වැටුප වැඩිවීම (%)	☑	17	22	22			
		සෑම මට්ටමකට ස්ථිර සේවකයින්ගේ ස්ත්‍රී පුරුෂ අනුපාතය	☑	5:5	5:5	5:5			
		ඵලදායීතාව සහ අභිප්‍රේරණය ඉලක්ක මත පදනම් කාර්යසාධන ඇගයීම් ක්‍රමයක් හඳුන්වාදීම	⊗	-	-	-			2022 දී ක්‍රියාත්මක කරනු ලැබේ
	ඉගෙනුම සහ සංවර්ධනය	පුහුණු සහ සංවර්ධනය වියදම (රු.මි.)	☑	11.0	8.8	39.4			
		මාර්ගගත පුහුණු වැඩසටහන් පැවැත්වීම	☑	145	17	9			
		ප්‍රධාන බැංකුකරණය ක්‍රියාත්මක කිරීම සමඟ වෙනස කළමනාකරණය පිළිබඳ පුහුණුව	☑	157	4	-			

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 → පුරවිතාව  
 අපගේ නිර්මාණ කිරීමේ ආකෘතිය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 පාලනය  
 මූල්‍ය වාර්තා  
 අතිරේක තොරතුරු

උපායමාර්ගික පරමාර්ථ	2021 සඳහා ප්‍රමුඛතා	ප්‍රධාන භාද්දීම්	තත්වය	සැබෑ ප්‍රතිඵල			සටහන්	අනාගත ප්‍රමුඛතා	අපේක්ෂිත ප්‍රතිඵල
				2021	2020	2019			
අවදානම් සංස්කෘතිය සම්බලගැන්වීම	ශක්තිමත් ප්‍රාග්ධන මට්ටම් රඳවා ගැනීම	CAR - Tier 1 - බාසල් III අනුකූලතාව (%)	☑	18.6	13.6	13.5		<ul style="list-style-type: none"> <li>විවක්ෂණ හා විනයානුකූල ආකාරයකින් ව්‍යාපාර වර්ධනය ඇති කිරීමට ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක මට්ටම් දරා ගැනීම</li> <li>පාරිසරික, සමාජීය සහ පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ඒවා ව්‍යාපාර මෙහෙයුම්වලට එකතු කිරීම</li> <li>අක්‍රමිකතා වැලැක්වීමේදී සහ හදුනා ගැනීමේදී ඩිජිටල් හැකියාවන් සේවයේ යෙදවීම</li> <li>සයිබර් ආරක්ෂක තර්ජන ජයගැනීමට පද්ධති, ක්‍රියාවලි සහ පාලනයන්ගේ ශක්තිය පවත්වා ගැනීම</li> <li>විනයගත ණය අවදානම් කළමනාකරණය තුළින් ශක්තිමත් වත්කම්වල ගුණාත්මකභාවය රඳවා ගැනීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>නිර්සාර ප්‍රාග්ධන කළමනාකරණය</li> <li>විවක්ෂණ අවදානම් කළමනාකරණය සහ ශුන්‍ය අනනුකූලතාව</li> </ul>
	විවක්ෂණතාව ණය අවදානම් කළමනාකරණය	අක්‍රීය ණය අනුපාතය (%)	☑	2.97	2.79	1.57	4.5% ක ක්ෂේත්‍රයේ සාමාන්‍යට පහළ පවත්වා ගැනීම		
	සයිබර් ආරක්ෂාව	බැංකු සඳහා 24/7 ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම	☑	✓	-	-			
		2019 දී ලබාගත් PCIDSS සහතික කිරීම පවත්වා ගැනීම	☑	✓	-	-			
	ISO 27001 සහතික කිරීම ලබා ගැනීම	☑	✓	-	-				
	අනුකූල නොවීමට අන්‍ය ඉවසීම	නියමිත දඩ හෝ දඩුවම්	☑	0	0	0			
අදාළය මගින් මෙහෙයුම්	අපගේ සියලුම ව්‍යාපාර මෙහෙයුම්වල පාරිසරික පාසටහන අඩුකිරීම	බලශක්ති පරිභෝජනය (GJ)	⊗	33,539	31,823	35,696	<ul style="list-style-type: none"> <li>මූල්‍ය සේවා, අධ්‍යාපනය, රැකියා අවස්ථා සහ ආර්ථික වර්ධනය වැනි සමාජ අභියෝග ආමන්ත්‍රණය කිරීම</li> <li>ප්‍රජා සංවර්ධනය තුළ උපායමාර්ගික හවුල්කාරත්වය සඳහා අරමුදල් යෙදවීම</li> <li>අපගේ ණයදීමේ ව්‍යවහාරවල පාරිසරික සහ සමාජීය බලපෑම් කළමනාකරණය</li> <li>අපගේ පාරිසරික පාසටහන් කළමනාකරණය</li> <li>මූල්‍ය අන්තර්කරණයට බැඳීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>අප ක්‍රියාත්මක සමාජය වෙත දායකවීම</li> <li>අපගේ කාබනික පා සටහන අඩු කිරීම</li> </ul>	
		කඩදාසි පරිභෝජනය (m <sup>3</sup> )	☑	88,986	105,515	79,368			
		ප්‍රතිවක්‍රීය කළ කඩදාසි (කිග්‍රෑ)	☑	3,070	1,159	3,000			
	දේශීය ප්‍රජාවන් නගා සිටුවීම සහ ප්‍රජාවට සහයවන වැඩසටහන් ගොඩ නැගීම	දේශීය සැපයුම්කරුවන් මත දේශීය සැපයුම්කරුවන්ට වියදම් කරන කොටස (%)	☑	100%	100%	100%			
	ආර්ථික සහයවීම	ගෙවූ සෘජු හා වක්‍ර බදු (රු.බි.)	☑	12.4	9.3	9.3			
		ගෙවූ ලාභාංශ (රු.බි.)	☑	3.5	1.0	2.0			
	අඩු කාබන් පරිසරයකට සහයවීම	ලබාදුන් පරිසර ණය ගණන	☑	9	8	222			

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය සාර්ථක ව්‍යාපාරයක් තුළ අනිවාර්යය. සක්‍රීය පාර්ශ්වකාර සහභාගිත්වය තුළින් බැංකුව සහ සමාජය සඳහා වටිනාකම නිර්මාණය කිරීම අපි අරමුණු කරමු. ශක්තිමත් සහ උපකාරී පාර්ශ්වකාර සම්බන්ධතා විශ්වාසය, ගෞරවය, විනිවිදභාවය, උපකාරී සහභාගිත්වය සහ සදාචාර ව්‍යාපාර ව්‍යවහාර මත ගොඩ නැගේ.

අපගේ ශක්තිමත් පාර්ශ්වකාර සහභාගිත්ව ක්‍රියාවලිය අපගේ වටිනාකම නිර්මාණ ක්‍රියාවලියේ සෑම පියවරකටම ඒකාබද්ධ කෙරේ. වටිනාකම නිර්මාණයේදී අපි ගනුදෙනුකාර කේන්ද්‍රීය සහ පාර්ශ්වකරුවන් සියල්ල ඇතුළත් ප්‍රවේශයක් ගනිමු. අපගේ පාර්ශ්වකාර සහභාගිත්ව ක්‍රියාවලිය පාර්ශ්වකරුවන් හඳුනා ගැනීම, ඔවුන් සමඟ නියැලීම, ඔවුන්ගේ අභියෝග සහ අපේක්ෂාවන් අවබෝධ කර ගැනීම, බැංකුවට වැදගත් ගැටළු හඳුනා ගැනීම, සහ මේවා බැංකුවේ උපායමාර්ගික සහ මෙහෙයුම් පරමාර්ථ වලට පෙලගැස්වීම හා සම්බන්ධ වේ.

අර්ථවත් සංවාදයක් තුළින්, නිර්මාණය කරන ලද වටිනාකම් බෙදා හැරීම තුළනය කරන අතරම ඔවුන්ගේ අවශ්‍යතා සහ ගැටළු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ ආමන්ත්‍රණය කිරීමට අපට හැකි වේ. වඩාත් වැදගත් සහ අපගේ ව්‍යාපාරයට අදාළ අංග ගැඹුරින් අවබෝධ කර ගනිමින් අපි මෙය සිදු කරමු. මෙම ප්‍රවේශය අපට පමණක් නොව අපගේ පාර්ශ්වකරුවන්ට ද ආර්ථික, පාරිසරික සහ සමාජීය වටිනාකම් නිර්මාණය කිරීමට, ආරක්ෂා කිරීමට හෝ ඇති කිරීමට අපගේ බැංකුවට ඇති හැකියාව කෙරෙහි සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති කරන මාතෘකා හඳුනා ගැනීමට ඉඩ ලබා දී ඇත. අපගේ පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ප්‍රතිපෝෂණ අපගේ පාර්ශ්වකරුවන්ට තීරසාර වටිනාකම ලබා දීමට අපගේ කැපවීම පැහැදිලිව පෙන්වා දෙන අපගේ උපාය මාර්ගය මත ගොඩනැගීමට අපට උපකාර කරයි.

අපගේ පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ප්‍රතිපෝෂණ මත පදනම්ව අපගේ ව්‍යාපාර ආකෘතිය සහ ඒකාබද්ධ උපාය මාර්ගික සැලසුම් ක්‍රියාවලීන් අඛණ්ඩව වර්ධනය කරන බැවින්, මෙයාකාරයේ ඵලදායී පාර්ශ්වකාර සහභාගිත්වය අපව අනාගතය සඳහා සුදානම් කරවීමට පොළඹවයි.

## අපගේ ඒකාබද්ධ පාර්ශ්වකාර සහභාගිත්ව ක්‍රියාවලිය

අපගේ පාර්ශ්වකාර සහභාගිත්ව ක්‍රියාවලිය පහත අදියරවලින් සමන්විත වේ:

-  1 පාර්ශ්වකරුවන් හඳුනා ගැනීම
-  2 ප්‍රධාන පාර්ශ්වකරුවන් ප්‍රමුඛකරණයයි
-  3 සහභාගිත්ව ක්‍රමය අර්ථ දැක්වීම සහ පාර්ශ්වකාර අවශ්‍යතා සහ අපේක්ෂාවන් හඳුනා ගැනීම
-  4 පාර්ශ්වකාර සම්බන්ධතා නියාමනය හා ඇගයීම සඳහා මෙවලමක් ස්ථාපිත කිරීම

## 1. සියලුම පාර්ශ්වකරුවන් හඳුනා ගැනීම

අප බලපෑම් කරන සහ අනෙක් අතට අපට බලපෑම් කරන පුළුල් පරාසයක පාර්ශ්වකරුවන් ඇත. අපගේ ක්‍රියාවන්, නිෂ්පාදන සහ සේවා මගින් සැලකිය යුතු ලෙස බලපාන පුද්ගලයන් හෝ කණ්ඩායම් ලෙස අපි පාර්ශ්වකරුවන් නිර්වචනය කරමු. ඒ තුළ, අපගේ ක්‍රියාකාරකම් මෙහෙයවීමට සහ අපගේ උපායමාර්ගික ඉලක්ක සපුරාලීමට ඇති හැකියාව කෙරෙහි ඔවුන්ගේ අවබෝධතා සහ ක්‍රියාවන් ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය.

අපගේ මෙහෙයුම් වලට සෘජුව හෝ වක්‍රව බලපෑම් කරන පහත පාර්ශ්වකාර කණ්ඩායම් අපි හඳුනාගෙන ඇත. මෙම කණ්ඩායම් සමඟ අඛණ්ඩව සුහද සබඳතා ගොඩනගා ගැනීමට සහ පවත්වා ගැනීමට අපි උත්සාහ කරමු:

-  කොටස්හිමියා/ආයෝජකයින්
-  ගනුදෙනුකරුවන්
-  සේවකයින්
-  නියාමකයින් සහ රජයේ ආයතන
-  ව්‍යාපාර හවුල්කරුවන්
-  සමාජය හා පරිසරය

## 2. ප්‍රධාන පාර්ශ්වකරුවන් ප්‍රමුඛ කිරීම

අපගේ කටයුතු පාර්ශ්වකරුවන් කෙරෙහි බලපාන ආකාරය සහ ඔවුන්ගේ ගැටළු ආමන්ත්‍රණය කිරීමේදී අපගේ උපායමාර්ගයේ අදාළත්වය මත පදනම් වී ඉලක්කගත සහභාගිත්වය සඳහා අපි පාර්ශ්වකරුවන් හඳුනාගෙන ඔවුන් ප්‍රමුඛ කරමු. බැංකුව කෙරෙහි ඇති පාර්ශ්වකරුවන්ගේ සැලකිය යුතු බලපෑම සහ ප්‍රතිලෝම බලපෑම අනුව, ඔවුන් හඳුනාගෙන ඵලදායී සන්නිවේදනය කිරීම අවශ්‍යය.

අපගේ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධවීම් ඔවුන්ගේ ගැටළු අවබෝධකරගෙන ආමන්ත්‍රණය කිරීමට සහයවන අතර, නිර්මාණය කළ වටිනාකම බෙදාහැරීම තුළනය කරයි

අපගේ ආයතනය තුළ අවස්ථා තැන්පතුකින් ඇති පුද්ගලයින් සහ ආයතන ප්‍රමුඛ කිරීමේ පහත සඳහන් නිර්ණායක අපි භාවිතා කරමු:

- බැංකුවේ රඳාපැවැත්මට අවශ්‍ය පුද්ගලයින්
- අදාළ තර්ජන සහ අවස්ථා හා සම්බන්ධ අය
- බැංකුවේ හැසිරීමට බලපෑම් කිරීමට සදාචාරාත්මක හෝ නෛතික හැකියාවක් ඇති අය
- තමන් විසින් නොගන්නා තීරණය ගැනීම සඳහා අත්‍යන්ට බලපෑම් කළහැකි අය
- සම්බන්ධතාවය බැංකුවට වැදගත් වන අය

අපගේ ප්‍රධාන පාර්ශ්වකරුවන් බැංකුව කෙරෙහි ඔවුන් දක්වන උනන්දුව මත සහ අපගේ මෙහෙයුම්වලට බලපෑම් කිරීමට ඔවුන්ට ඇති බලය මත පදනම් වී පහත සඳහන් මිනුම් මත පාර්ශ්වකරුවන් සීතියම්ගත කරමින් හඳුනාගනු ලැබේ. පාර්ශ්වකාර අවශ්‍යතා, අයිතිය, සහ අපේක්ෂාවන් ගතික වන බව සහ කලින් කල වෙනස්වීම් හැකි බව අපි අවබෝධ කර ගන්නා බැවින් මෙම වාර්ෂික ශ්‍රේණිගතකරණය වැදගත් වේ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා


පාලනය

සහ මෙහෙයුම් සහ විශ්ලේෂණය

අපගේ නිර්සාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

පාත්‍රික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



අපගේ පාර්ශ්වකරුවන්ගේ ඉලක්ක



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

### 3. සහභාගිත්ව ක්‍රමය අර්ථ දැක්වීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් හඳුනා ගැනීම

පාර්ශ්වකරුවන් ශ්‍රේණිගතකරණය සහ ප්‍රමුඛ කිරීම සුදුසු ක්‍රම, මට්ටම්, සහ සහභාගිත්ව වාරගණන ඇතුළුව සුදුසු සහභාගිත්ව සැලසුම් උපාය යෙදවීමට බැඳුණු ශක්තිමත් කරයි.

අපගේ පාර්ශ්වකරු කණ්ඩායම් හා සම්බන්ධ වී සිටීමට විධිමත් යාන්ත්‍රණ ගණනාවක් අපි පවත්වා ගතිමු. අපගේ අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්වකරුවන් සමඟ අධ්‍යයන සහ ක්‍රමානුකූල සකච්ඡාව ප්‍රධාන ගැටළු නිශ්චය කිරීමේදී වැදගත් අංගයකි. අපගේ පාර්ශ්වකරුවන් සමඟ දිගුකාලීන, අනන්‍ය ප්‍රතිලාභී සම්බන්ධතා ගොඩ නගා පෝෂණය කිරීමට ප්‍රයෝජනවත්, අධ්‍යයන සහ විස්තරාත්මක පාර්ශ්වකරු සාකච්ඡාවල සහභාගිවීමට අපි උත්සාහ ගතිමු. අපගේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වා ගැනීමට විවිධ මාර්ගයේ සන්නිවේදන ආකාර පවතී. මේවාට මුහුණට මුහුණ සකච්ඡා, සම්මන්ත්‍රණ, සහ සමාජ මාධ්‍ය අවකාශ ඇතුළත්ය. ඒවායේ ප්‍රතිපෝෂණ ඔවුන්ගේ අපේක්ෂාවන් අවබෝධ කර ගැනීමට සහයවන අතර ඒ මගින් වටිනාකම නිර්මාණය සඳහා ඵලදායී උපායමාර්ග සඳහා සංවර්ධනය කිරීමට අපව ශක්තිමත් කරයි.

### 4. සම්බන්ධතා නියාමනය සහ ඇගයීම්

පාර්ශ්වකරු සම්බන්ධතා විධිමත්ව තක්සේරු කිරීම තීරණාත්මක වන අතර සම්පත් ප්‍රමුඛ කිරීමට බැංකුවට ඉඩ ලබා දේ. මෙම ක්‍රියාවලිය තීරසාර ආකාරයකින් අපි අපගේ පොදු අරමුණ කරා ලඟාවෙන බව සහතික කිරීමට ප්‍රමාණාත්මක කරුණු නිශ්චය කර ගැනීමට අපව ශක්තිමත් කරයි.

ඉදිරිය දක්ම පිළිබඳ ප්‍රධාන අවධානය වන්නේ වටිනාකම් නිර්මාණයට හා සම්බන්ධතා ගුණාත්මකභාවයට සම්බන්ධ ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) තුළින් පාර්ශ්වකරු සහභාගිත්වයන් සහ සම්බන්ධතාවල ඵලදායීත්වය තක්සේරු කිරීම වියහැක. සමූහය හරහා මෙය නිවැරදිව සහ අනුරූපව මනිනු ලබන බව අපි සහතික කරමු. 2021 මූල්‍ය වසර තුළ බැංකුවට බලපාන ලද වඩාත් වැදගත් පාර්ශ්වකරු ගැටළු අපි වාර්තා කරමු. [\[4\]](#) (පිටු 70 සිට 75)

පාර්ශ්වකරුවන් සඳහා අප නිර්මාණය කළ වටිනාකම සහ ඔවුන් සමඟ අපගේ සහභාගිත්වය

පහත සඳහන් වගුවෙන් පාර්ශ්වකරු කණ්ඩායම් පෙන්වන අතර, ඔවුන් වටිනාකම නිර්මාණය කිරීමේ අපගේ හැකියාව, වටිනාකම නිර්මාණයට ඔවුන්ගේ දායකත්වය, ඔවුන් සමඟ අපගේ සහභාගිත්ව රටාව සහ අපගේ මැදිහත්වීම් මත පදනම් වී ඔවුන්ගේ ප්‍රධාන අයිතීන්, ගැටළු, සහ අපේක්ෂාවන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

පහතින් දැක්වෙන්නේ අප සහ අපගේ ප්‍රධාන පාර්ශ්වකරු කණ්ඩායම් අතර සම්බන්ධතාවයේ තත්ත්වය පිළිබඳ තක්සේරුවකි. මෙවැනි සම්බන්ධතාවල තත්ත්වය පිළිබඳ අපගේ අභ්‍යන්තර තක්සේරුව මෙම පරිමාණය නියෝජනය කරයි.



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව



### කොටස්ගිම්යන්/ආයෝජකයින්

<b>සංයුතිය</b>	<b>අප සාර්ථකත්වය මනින ආකාරය</b>	<b>නුවමාරු වටිනාකම</b>
<ul style="list-style-type: none"> <li>තනි කොටස්ගිම්යා ශ්‍රී ලංකා රජය</li> <li>බැඳුම්කර ගිම්යන්</li> </ul>	<ul style="list-style-type: none"> <li>ස්කන්ධය මත ඉපයීම</li> <li>ආදායම් වර්ධනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>කොටස් ගිම්යන්ට ආරෝපිත ලාභය රු.බිලියන 22.1</li> <li>ශුද්ධ පොලී ආන්තිකය 3.71</li> <li>බැඳුම්කර ගිම්යන්ට ගෙවූ පොලිය රු. බිලියන 3.7</li> </ul>

කොටස්ගිම්ය/ආයෝජකයින් බැංකුව සඳහා වටිනාකම නිර්මාණය	ඇල්ම, අවශ්‍යතා සහ අපේක්ෂාවන්	නියැලෙන ආකාරය	ප්‍රමාණාත්මක කරුණු
<p>අපගේ කොටස්ගිම්යා සහ ආයෝජකයින් දිගුකාලීන වර්ධනය සඳහා මූල්‍ය ප්‍රාග්ධනය ලබාදෙන අතර, අපගේ ප්‍රාග්ධනය ශක්තිමත් කරන අප බැංකුවේ විශ්වාසය වර්ධනය කරන වටිනාකම නිර්මාණයේ අපේක්ෂාවන් සපුරාලයි</p> <ul style="list-style-type: none"> <li>ආයෝජන මත දිගු කාලීන තිරසාර ප්‍රතිලාභ</li> <li>විශ්වාසය සහ විනිවිදභාවය</li> <li>ශක්තිමත් අවදානම් කළමනාකරණය සහ ආයතනික</li> <li>පාලන භාවිතයන්</li> <li>පැහැදිලි උපාය මාර්ගික දිශාව සහ ක්‍රියාත්මක කිරීම</li> <li>අපගේ උපාය මාර්ගයට අනුකූලව කටයුතු කිරීම</li> <li>උපායමාර්ගිකත්වයට අනුකූලව නිසි සම්පත් වෙන් කිරීම</li> <li>කොවිඩ්-19 බලපෑම හේතුවෙන් මූල්‍ය සහ ව්‍යාපාරික කාර්ය සාධනය</li> </ul>	<ul style="list-style-type: none"> <li>මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ අනෙකුත් ආයෝජකයින් සමඟ මුහුණට මුහුණ රැස්වීම</li> <li>අපගේ ආයතනික වෙබ් අඩවිය</li> <li>ප්‍රධාන තොරතුරු වේදිකාවක් ලෙස සේවය කරයි</li> <li>චාර්ෂික සහ අතුරු මූල්‍ය ප්‍රකාශන</li> <li>අපගේ චාර්ෂික වාර්තා තුළින් දිගුකාලීන</li> <li>අවධානය සහ උපායමාර්ගය සන්නිවේදනය</li> <li>ක්ෂේත්‍රයේ සහ ආයෝජක සම්මන්ත්‍රණවල</li> <li>සහභාගිත්වය</li> </ul>		

කොටස්ගිම්යන්/ආයෝජකයින් සඳහා බැංකුව වටිනාකම නිර්මාණය කරන ආකාරය	යොමුව	අදාළ ප්‍රාග්ධනය
<ul style="list-style-type: none"> <li>බැංකුව විසින් ප්‍රාග්ධනය සඳහා ලාභාංශ ගෙවීම, බැඳුම්කර මත පොලී ගෙවීම සහ ණය සඳහා පොලී ගෙවීම මගින් ආයෝජකයන්ගේ ආයෝජන මත තිරසාර ප්‍රතිලාභයක් ලබාදේ.</li> <li>එබැවින් ගනුදෙනුකාර සේවා ප්‍රවේශය, ණය සහන යෝජනා ක්‍රමය ණය විලම්භක කාලසීමාව සම්බන්ධයෙන් අවශ්‍ය කාලයක් තුළ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අදාළ නිධාරීන් සමඟ අපගේ සහභාගිත්වය වැඩිකර ඇත.</li> <li>ආරක්ෂිත හා ස්ථාවර බැංකුකරණ පද්ධතියකට, විශ්වාසය ඇති කිරීමට සහ අවදානම්වලින් ආරක්ෂා කිරීමට දායක වන ශක්තිමත් ශේෂ පත්‍රයක් පවත්වා ගැනීම</li> </ul>	<p>මූල්‍ය ප්‍රාග්ධනය   පිටු 96 සිට 113 දක්වා</p>	

බැංකුවේ අපේක්ෂිත ප්‍රතිඵල	සම්බන්ධතාවල ගුණාත්මකභාවය	තිරසාර සංවර්ධන අරමුණුවලට සම්බන්ධ අරමුණු
<ul style="list-style-type: none"> <li>ස්කන්ධ ප්‍රාග්ධන ඇතුළුකිරීම</li> <li>ණය වෙළෙඳපොළ වෙත ප්‍රවේශය</li> <li>ආයෝජක විශ්වාසය</li> <li>ධනාත්මක ණය ශ්‍රේණිගත කිරීම</li> </ul>	<p>☆☆☆☆ —</p>	<p>12 RESPONSIBLE CONSTITUTION AND PRODUCTS</p> <p>17 PARTNERSHIPS FOR THE GOALS</p> <p>8 RESILIENT WORLD AND ECONOMIC GROWTH</p>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →





### ගනුදෙනුකරුවන්

**සංයුතිය**

- පුද්ගලයින්
- ආයතන
- සංවිධාන

**අප සාර්ථකත්වය මනින ආකාරය**

- වෙළෙඳපොළ කොටස
- පැමිණිලි කළමනාකරණය
- ගනුදෙනුකාර පදනම

**නුවමාන වටිනාකම**

- මිලියන 21.8ක ගනුදෙනුකාර ගිණුම්
- තැන්පතුකරුවන්ට ගෙවූ පොලිය රු.මි. 76.8කි
- අන්තර්ජාල බැංකුකරණයේ වර්ධනය 32%

**ගනුදෙනුකරුවන් බැංකුව සඳහා වටිනාකම නිර්මාණය කරන ආකාරය**

- ගනුදෙනුකරුවන් අපගේ පැවැත්ම තහවුරු කරන අතර අපගේ කීර්තිනාමය සහ සන්නාමය මෙහෙයවයි.
- අපි ආදායම් උපයන නිෂ්පාදන සහ සේවා ඔවුන් පරිභෝජනය කරයි
- නව ප්‍රවණතා අනුව, ගනුදෙනුකාර අවශ්‍යතා නිෂ්පාදන හෝ සේවා සංවර්ධනය සඳහා මග පෙන්වයි

**අල්ම, අවශ්‍යතා සහ අපේක්ෂාවන්**

- නිෂ්පාදන සහ සේවා මිලකරණය
- වටිනාකමින් පොහොසත් නිෂ්පාදන සහ සේවා
- ලාභ සහ වඩාත් පහසු බැංකු සේවා
- බැංකු අත්දැකීම් සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම
- ක්‍රියාවලි වල ප්‍රමාදයන්, දෝෂ සහ සංකීර්ණත්වය අඩු කිරීම
- පැමිණිලි සහ ගැටළු කාලානුරූපව විසඳීම
- සිය මුදල් සහ ආයෝජන සඳහා ආරක්ෂාව
- වංචාවෙන් ආරක්ෂා වීම සහ පුද්ගලික දත්ත ආරක්ෂාව
- වගකීම් සහිත බැංකු සේවා සහ විසඳුම්
- කොවිඩ්-19 ණය සහන සහ ණය සහන යෝජනා ක්‍රම
- අගුලු දැමීමේ කාල සීමාවන් තුළ අඛණ්ඩ සේවාව සහ ප්‍රවේශ්‍යතාව
- කොවිඩ්-19 වසංගතය පැතිරීමේ සිට පරිශ්‍රයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව

**නියැලෙන ආකාරය**

- ශාඛා සහ අංශ හරහා පුද්ගල අන්තර්ක්‍රියා
- ඊමේල්, ආයතනික වෙබ් අඩවිය සහ දුරකථන ඇතුළු විවිධ මාර්ග හරහා සන්නිවේදනය තුළින් මෙහෙයුම් ගැටළු සන්නිවේදනය කෙරේ.
- සමීක්ෂණ මගින් පාරිභෝගික තෘප්තිය ශ්‍රේණිගත කිරීම් ලබා ගනී
- ප්‍රවර්ධන වැඩසටහන්, ආයතනික වෙබ් අඩවිය, ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා නිෂ්පාදන සහ සේවාවන් තොරතුරු ව්‍යාප්ත වේ
- වෙනත් සන්නිවේදන මාර්ගවලට පහත දැ ඇතුළත්ය:
  - ඇමතුම් මධ්‍යස්ථාන
  - ආයතනික සිදුවීම්

**ප්‍රමාණාත්මක කරුණු**



**ගනුදෙනුකරුවන් සඳහා බැංකුව වටිනාකම නිර්මාණය කරන ආකාරය**

- ප්‍රතිලාභ වැඩි කරන අතරම තැන්පතු සහ ආයෝජන සුරක්ෂිත කිරීම
- කාර්යක්ෂම මාර්ග දියත් කිරීම සහ පිරිවැය ඵලදායී, පහසු බැංකු විකල්ප සැපයීම
- අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් පුද්ගලායෝජිත සහ විස්තීර්ණ මූල්‍ය පදනමක් ගොඩනැගීම පිටුව 157 විසඳුම් ලබා දීම
- සෑම අවස්ථාවකදීම සුවිශේෂී ගනුදෙනුකාර අත්දැකීමක් ලබා දීමට අපගේ සේවකයින් සන්නද්ධ කිරීම සහ සවිබල ගැන්වීම
- ඩිජිටල්කරණය සහ නව්‍යකරණය ආරක්ෂිත බවට පත් කරන අතරම ඒවා වැඩි වශයෙන් යොදා ගැනීම
- සයිබර් ආරක්ෂණ තර්ජන වලට සක්‍රීයව ප්‍රතිචාර දැක්වීම සහ ගනුදෙනුකාර රහස්‍යතාව සහ ආරක්ෂාව සහතික කිරීම
- අපගේ තොරතුරු තාක්ෂණ පද්ධතිවල ස්ථාවරත්වය, ආරක්ෂාව සහ වේගය පවත්වා ගැනීම
- අපගේ නිෂ්පාදන, බෙදාහැරීමේ මාර්ග, සහ වෙළෙඳපොළවල් හරහා මූල්‍ය අන්තර්කරණය කිරීම් සඳහා දායක වීම
- ක්‍රියාවලිගතී කාර්යක්ෂමතාව සහ ස්වයංක්‍රීයකරණය වැඩි කිරීම
- අපගේ පිවිසුම් ස්ථාන වල ධාරිතාව වැඩි කිරීම සහ බහු-මාධ්‍ය බෙදා හැරීම ශක්තිමත් කිරීම

**යොමුව**

- පක්ෂපාති ගනුදෙනුකාර පදනමක් ගොඩ නැගීම පිටුව 159
- අපගේ පැවැත්ම වැඩි කිරීම පිටුව 124
- පුළුල් කිරීම පිටුව 124
- අපගේ මෙහෙයුම් ක්‍රියාවලි වැඩි කිරීම පිටුව 125

**අදාළ ප්‍රාග්ධනය**



**බැංකුවේ අපේක්ෂිත ප්‍රතිඵල**

- ගනුදෙනුකරුවන් සඳහා ගනුදෙනුකාර මූල්‍ය විසඳුම්/ඵලදායී මූල්‍ය විසඳුම් ඉටුකිරීම
- යහපත් ගනුදෙනුකාර අත්දැකීමක් ලබා දීම
- ගනුදෙනුකරුවන් අත්පත් කර ගැනීම සහ රඳවා තබා ගැනීම
- වෙළෙඳපොළ කොටසෙහි වැඩි වීම

**සම්බන්ධතාවල ගුණාත්මකභාවය**



**තිරසාර සංවර්ධන අරමුණුවලට සම්බන්ධය**





සේවකයින්

සංයුතිය

- ස්ථිර සේවකයින්
- කොන්ත්‍රාත් පදනම මත සේවකයින්
- බාහිර කාර්ය මණ්ඩලය
- වෘත්තීය සමිති

අප සාර්ථකත්වය මනින ආකාරය

- රඳවා ගැනීමේ අනුපාතය
- සේවක සහභාගිත්වය

හුවමාරු වටිනාකම

- වැටුප් හා ප්‍රතිලාභ ගෙවීම රු.බි. 13
- පිරිමි 45% සහ කාන්තා 55%
- නිවැරදි වර්ගාවන් එකතුකිරීම කෙරෙහි අවධානය
- යොමු කරමින් අපගේ සංස්කෘතිය වැඩි කිරීම
- පුහුණු පැය 42,553

සේවකයින් බැංකුව සඳහා වටිනාකම නිර්මාණය කරන ආකාරය

- අපගේ ව්‍යාපාරයේ දෛනික මෙහෙයුම් ඉදිරියට ගෙන යමින් බැංකුවේ උපායමාර්ගය අත්කර ගැනීම අපගේ සේවකයින් පහසුකම් සපයයි.
- අපගේ සේවකයින්ට අපගේ සන්නාමය වර්ධනය කිරීම සහ උසස් තත්වයේ සේවා ස්ථාවරව ලබාදීම මූලික වේ.

අල්ලම, අවශ්‍යතා සහ අපේක්ෂාවන්

- කොවිඩ්-19 ගැටළුවල පහත දැ ඇතුළත්ය:
  - සෞඛ්‍ය සහ යහපැවැත්ම
  - රැකියා වටමාරුව සහ දුරස්ථව වැඩ කිරීමේ හැකියාව
  - නිවසේ සිට සහ ආපසු ප්‍රවාහනය
  - දිරිදීමනා සහ උසස්වීම් නතරවීම
  - දත්ත ප්‍රවේශනයාව
  - ව්‍යාපාර කීර්තිසාරභාවය
  - ප්‍රමාණවත් ආරක්ෂක ක්‍රියාමාර්ග
- සාධාරණ හා වෙළෙඳපොල ආශ්‍රීත පාරිශ්‍රමිකය
- කාර්යසාධනය පිළිගැනීම හා ප්‍රදානය
- වෘත්තීය හා පුද්ගල සංවර්ධන අවස්ථා
- විවිධ අවකාශ හරහා ද්වි මාර්ග සන්නිවේදනයේ අවශ්‍යතාව
- රැකියාවේ සුරක්ෂිතතාව
- සාමූහික කේවල් කිරීමේ නිදහස
- ඉගෙනුම් හා සංවර්ධන වැඩසටහන්
- විශ්වාසය හා විනිවිදභාවය පිළිබඳ සම්බන්ධතාවක්
- වෙනස් ලෙස නොසැලකීම, ධනාත්මක සහ ආරක්ෂිත සේවා පරිසරය

නියැලෙන ආකාරය

- සේවකයින් සහ කළමනාකරුවන් අතර මුහුණ මැදිහත්වීම
- අන්තර්ජාල සහ වක්‍රලේඛ
- කාර්තුමය අභ්‍යන්තර පුවත්ලිපි
- සේවක රැස්වීම්
- කාර්යසාධන සමාලෝචන සහ
- සම්මුඛ සාකච්චිතා
- පිළිගත් වෘත්තීය සමිති සහභාගිවීම්
- මැසිවිලි මෙහෙයවීමේ යාන්ත්‍රණය

ප්‍රමාණාත්මක කරුණු



සේවකයින් සඳහා බැංකුව වටිනාකම නිර්මාණය කරන ආකාරය

- කොවිඩ් 19 තුළ,
  - විද්‍යුත් තැපැල්, අන්තර්ජාල තුළින් වැඩිකළ සන්නිවේදනය හා කළමනාකරුවන් විසින් සේවකයින් අභිප්‍රේරිතව සහ වැඩ කටයුතු වල නිරතව තබාගැනීම
  - ආරක්ෂාව, සෞඛ්‍ය සහ ශ්‍රවණසාධනය පිළිබඳ දැනුම වැඩි කිරීම නිවසේ සිට වැඩකිරීම, ප්‍රවාහනය, අවදානම් සහිත සේවකයින් වැනි කරුණු පිළිබඳ මෙහෙයුම් වෙනස්වීම්, ප්‍රතිපත්ති, සහ පෙරාතුව ලේඛන සන්නිවේදනය කිරීම සහ පවත්නා තත්වයෙන් ගනුදෙනුකාර සේවා ලබාදීම
  - රජය විසින් නිවේදනය කරන වැඩසටහන්/ක්‍රියාමාර්ග පිළිබඳ ගනුදෙනුකරුවන්ට සහයවීමට හැකි ආකාරය සම්බන්ධ උපදෙස්/නියෝග ලබාදීම (උදා - ණය විලම්භන කාලසීමාව සහ සහන යෝජනා)
- සාමූහික කේවල් කිරීම අනුව තරඟකාරී පාරිශ්‍රමිකය
- බැංකුවේ සංස්කෘතිය හා ව්‍යාපාරය සම්බන්ධ දැනගැනීමට නව සේවකයින් සඳහා විධිමත් ප්‍රාරම්භක හා පුහුණු වැඩසටහන්
- අපගේ සේවකයින් අදාළව සිටීම සඳහා ඔවුන්ගේ දක්ෂතා සහ හැකියාවන් ඉහළ නැංවීමට සහයවීම සහ දිරිගැන්වීම සහ අභ්‍යන්තර වෘත්තීය වර්ධනය දිරි ගැන්වීම
- අනාගත අවශ්‍යතා සහ සේවක සංවර්ධනය සඳහා හැකියාවන් ගොඩ නැගීමට සහයවීම සඳහා ඉගෙනුම් සහ සංවර්ධන වැඩසටහන් ලබාදීම
- සුභසාධන වැඩසටහන් ලබාදීම, රැකියාව සහ විශ්‍රාම ගැනීමෙන් පසු මූල්‍ය, භෞතික, සහ මානසික සහය ලබාදීම
- අදාළ සියලුම නීති පිළිපැදීම සහ අනුකූලතාවය සහ මානව හිමිකම් නගා සිටුවීම
- අනෝනා විශ්වාසය සහ අවබෝධය තුළින් ගැටළු, මැසිවිලි හෝ අර්බුද විසඳීම

යොමුව

මානව ප්‍රාග්ධනය - පිටු 136 සිට 153

අදාළ ප්‍රාග්ධනය



බැංකුවේ අපේක්ෂිත ප්‍රතිඵල

- දක්ෂයින් ආකර්ෂණය හා රඳවා ගැනීම
- නව්‍යකරණ සහ කැපවී ශ්‍රමබලකාය
- ඵලදායී, කාර්යක්ෂම, සහ දක්ෂ ශ්‍රමබලකාය
- සදාචාර හා වෘත්තීයභාවය නගා සිටුවීම

සම්බන්ධතාවල ගුණාත්මකභාවය



නිරසාර සංවර්ධන අරමුණුවලට සම්බන්ධය



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



### නියාමකයින් සහ රජයේ ආයතන

**සංයුතිය**

- ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL)
- මුදල් අමාත්‍යාංශය (MOF)
- විගණකාධිපති දෙපාර්තමේන්තුව
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
- වෙනත් රජයේ හා වෘත්තීය ආයතන

**අප සාර්ථකත්වය මනින ආකාරය**

- නියාමන අවශ්‍යතා සහ නියාමන වෙනස්වීම් සමඟ ඵලදායී අනුකූලතාවය
- ශක්තිමත් ප්‍රාග්ධනය සහ ද්‍රව්ශීලතා මට්ටම්
- නියාමන වාර්තා සහ පරීක්ෂණ මත ප්‍රතිපෝෂණ

**හුවමාරු වටිනාකම**

- රජයට ගෙවූ ලාභාංශ රු.බි. 3.5
- රජයට ගෙවූ බදු රු.බි. 12.4
- අනුකූල නොවීම ශුන්‍ය වේ

**නියාමකයින් සහ රජයේ ආයතන බැංකුව සඳහා වටිනාකම නිර්මාණය කරන ආකාරය**

- නියාමකයින් සහ රාජ්‍ය ආයතන විසින් ව්‍යාපාර කිරීමේ පිරිවැය සහ ආයෝජන මත සාධාරණ ලාභයක් ව්‍යුත්පන්න කිරීමට අපට ඇති හැකියාව කෙරෙහි බලපාන ප්‍රතිපත්ති, නීති සහ රෙගුලාසි ප්‍රකාශයට පත් කරයි.
- නීති සහ රෙගුලාසි සමඟ අනුකූල නොවුන හොත් දඩ තුළින් බැංකුවට දඬුවම් කිරීමට ඒවාට බලය ඇත.
- ආයෝජකයන්ට සහ ජනතාවට විශ්වාසය ලබාදෙන නියාමන සහ අනාවරණ රාමුව ඔවුන් ලබා දේ.

**ඇල්ම, අවශ්‍යතා සහ අපේක්ෂාවන්**

- සියලුම නීති සහ නියාමන අවශ්‍යතාවන්ට අනුකූලවීම
- රැකියා නිර්මාණය සහ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා අවස්ථා
- සේවා තත්ත්වය, පිරිවැය සහ රහස්‍යතාව මත ගනුදෙනුකාර බැඳියාවන් ආරක්ෂා කිරීම
- ජාතික බදු පදනම/ආදායමට තිරසාර දායකත්වය
- බදු ආශ්‍රිත කරුණුවලදී කාලීන විසඳුම
- අරමුදල් තුළින් දේශීය යටිතලපහසුකම්වලට දායකවීම
- ක්ෂේත්‍රයේ සහ නියාමන කාරක කණ්ඩායම්වල සක්‍රීය සහභාගිත්වය සහ දායකත්වය
- කොවිඩ්-19 අගුලුදැමීම් තුළ පවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජනතාවට බාධාරහීන බැංකු සේවා ලබාදීම
- ආර්ථිකය ප්‍රාණවත් කිරීමට බැංකු ව්‍යාපාරය තුළින් ජනතාව වෙත රජය විසින් නිවේදනය කළ මූල්‍ය උත්තේජන සහ කොවිඩ් 19 සහන යෝජනාවල ප්‍රතිලාභ ලබාදීම

**නියාලෙන ආකාරය**

- නීති, රෙගුලාසි, වක්‍රලේඛ, සහ නියෝගවලට අනුකූලතාව
- රජය සහ නියාමන නියෝජිතයින් සමඟ මුහුණට මුහුණ දැස්වීම් සහ මැදිහත්වීම්
- වාර්ෂික සහ අතුරු මූල්‍ය ප්‍රකාශන
- ක්ෂේත්‍රය තුළ සහ ජනතා සංසදවල සහභාගිත්වය
- නියාමන සහ රජයේ ආයතන විසින් සිදුකරන ව්‍යවස්ථාපිත පරීක්ෂණවලට ප්‍රතිචාර දැක්වීම
- රෙගුලාසි සහ නියෝග කෙටුම්පත්වලදී සහභාගිත්වය
- විවිධ සමාජ වැඩසටහන්වල හවුල්වීම

**ප්‍රමාණාත්මක කරුණු**



**නියාමකයින් සහ රජයේ ආයතන සඳහා බැංකුව වටිනාකම නිර්මාණය කරන ආකාරය**

- ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුව රජයේ සුදුකුම්පත්වල ආයෝජනය ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා ආර්ථිකයේ අරමුදල් අවශ්‍යතාවන්ට සහය වේ වගකීම් මුල පිරීම
- ලාභාංශ, බදු, භාණ්ඩාගාර ගාස්තු සහ විශේෂ බදු වැනි මූල්‍ය දායකත්වය හරහා රජයේ අයවැය සඳහා දායක වීම
- බැංකු නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රවේශය හරහා "සෞභාග්‍යයේ දැක්ම" (උදා: මූල්‍ය අන්තර්කරණය, හිට්ටල් අන්තර්කරණය, කාන්තාවන්ගේ ආර්ථික හා සමාජීය දායකත්වය වැඩි කිරීම) යන රජයේ සමාජ සහ ආර්ථික විධානය ශක්තිමත් කිරීම
- ආයතනික සමාජීය වගකීමසහගත වැඩසටහන් අගය එකතු කරන අතරම දේශීය ප්‍රසම්පාදන සහ රැකියා සඳහා සහාය වීම
- තිරසාර බැංකු ව්‍යවහාර සහ නියාමන අනුකූලතා වැලඳ ගනිමින් ආරක්ෂිත සහ ස්ථාවර බැංකු පද්ධතියක් සක්‍රීය කිරීම
- කොවිඩ් -19 අගුලු දැමීමේ කාලය තුළ මහජනතාව වෙත අත්‍යවශ්‍ය බැංකු සේවා සහ රජයේ සහන යෝජනා වෙත ප්‍රවේශ විය හැකි වීම සහ රජයේ කොවිඩ්-19 අරමුදලට දායක වීම

**යොමුව**

- නියාමන අනුකූලතාව ශක්තිමත් කිරීම පිටුව 165 සිට 166
- කොවිඩ් 19 තුළ ගනුදෙනුකරුවන්ට සහයවීම පිටුව 158

**අදාළ ප්‍රාග්ධනය**



**බැංකුවේ අපේක්ෂිත ප්‍රතිඵල**

- බැංකුකරණ ව්‍යාපාරය දිරිගන්වන සාධාරණ නීති සහ රෙගුලාසි

**සම්බන්ධතාවල ගුණාත්මකභාවය**



**තිරසාර සංවර්ධන අරමුණුවලට සම්බන්ධය**



අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තිරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකු වාර්ෂික වාර්තාව 2021



### ව්‍යාපාර හවුල්කරුවන්

#### සංයුතිය

- උපයෝගිතා සේවා සපයන්නන් වෙතත් සේවා සපයන්නන්
- විදේශ විනිමය හුවමාරු සමාගම්
- අනුරූප බැංකු

#### අප සාර්ථකත්වය මනින ආකාරය

- සම්බන්ධතාවල තත්ත්වය
- ව්‍යාපාර හවුල්කරුවන් සමඟ සහභාගිත්වය

#### හුවමාරු වටිනාකම

- දේශීය ප්‍රසම්පාදනය මත වියදම රු.බි. 1.3
- තොරතුරු තාක්ෂණ වෙළඳුන්ගේ වියදම රු.බි. 0.5

#### ව්‍යාපාර හවුල්කරුවන් බැංකුව සඳහා වටිනාකම නිර්මාණය කරන ආකාරය

ගනුදෙනුකරුවන්ට උසස් තත්ත්වයේ සේවා ලබාදීමට අපගේ සැපයුම්කරුවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ වටිනාකම එකතුකරන හවුල්කාරීත්ව අපි නිර්මාණය කරන අතර එය ගනුදෙනුකරුවන්ගේ අපකේෂාවන් සපුරාලීමට අපට ඇති හැකියාව කෙරෙහි බලපායි.

පුහුණුව සහ සංවර්ධනය අදාළ අවස්ථාවලදී ලබා දේ

#### ඇල්ම, අවගතා සහ අපේක්ෂාවන්

- කාලානුරූප ගෙවීම් සහ සාධාරණ කොන්දේසි
- ප්‍රසම්පාදන භාවිතයන්හි විනිවිදභාවය
- නියමයන් සහ කොන්දේසි පිළිපැදීම
- දේශීය ප්‍රසම්පාදනයට සහාය වීම

#### නියැලෙන ආකාරය

- විභව/නව සැපයුම්කරු හැඳින්වීම
- ප්‍රධාන සැපයුම්කරුවන් සමඟ නිතිපතා සෘජු සන්නිවේදනයක් තිබීම
- ටෙන්ඩර් ක්‍රියාවලිය
- සේවා මට්ටමේ ගිවිසුම සහ සේවා සැපයීම
- ව්‍යාපාර/කර්මාන්ත සංසඳ
- අඛණ්ඩව වැඩහුම් පරීක්ෂාව
- රැස්වීම් සහ ඉදිරිපත් කිරීම්
- වාර්ෂික වාර්තා
- ආයතනික වෙබ් අඩවි
- නිෂ්පාදන හා සේවා පිළිබඳ පුහුණු සැසි

#### ප්‍රමාණාත්මක කරුණු



#### ව්‍යාපාර හවුල්කරුවන් සඳහා බැංකුව වටිනාකම නිර්මාණය කරන ආකාරය

- බැංකුව ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා හරහා ආදායම් උපදවයි
- බැංකුවේ නිෂ්පාදන වෙළෙඳපොළට ලබා දීම සඳහා අවකාශයක් සපයන අතර බැංකුව සමඟ සම්බන්ධ වීමෙන් සන්නාමය ශක්තිමත් කරයි.
- දේශීය ව්‍යාපාරවලට සහයවීමට බැංකුව සාධාරණ කොන්දේසි යටතේ නිෂ්පාදන සහ සේවා මිලදී ගනී, හැකි අවම කාල සීමාව කොන්ත්‍රාත් ප්‍රධානය කිරීම සහ නියමිත වේලාවට ගෙවීම් සහතික කිරීම

#### යොමුව

ව්‍යාපාර හවුල්කරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩ නැගීම පිටුව 163 සිට 165

#### අදාළ ප්‍රාග්ධනය



#### බැංකුවේ අපේක්ෂිත ප්‍රතිඵල

- දේශීය ප්‍රසම්පාදනය, සේවා නියුක්තියට සහයවීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගායුද්‍රවීම

#### සම්බන්ධතාවල ගුණාත්මකභාවය



#### නිරසාර සංවර්ධන අරමුණුවලට සම්බන්ධය





සමාජය හා පරිසරය

සංයුතිය

- ශ්‍රී ලංකාවේ පුරවැසියන්
- පරිසරය
- මාධ්‍ය
- මත සාදන්නන් සහ බලපෑම්කරන්නන්

අප සාර්ථකත්වය මනින ආකාරය

- තිරසාර සංවර්ධන අරමුණුවලට දායකවීම ඇතුළුව සංවර්ධන කටයුතු තුළින් රජයේ වර්ධනය හා තිරසාරභාවය වෙත දායකත්වය සිදු කිරීම
- පාරිසරික අවදානම් කළමනාකරණ පිළිවෙත් සහ තිරසාර මූල්‍ය
- සම්පත් භාවිතය සහ අපද්‍රව්‍ය කළමනාකරණය

නුවමාරු වටිනාකම

- ජල පරිභෝජනය තුළ අඩුවීම (සෂ මීටර්) 16,529 m<sup>3</sup>
- විදුලිය උත්පාදනය කිලෝ වොට් 277,328

සමාජය හා පරිසරය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා වටිනාකම නිර්මාණය කරන ආකාරය

අපගේ ප්‍රජාවන් ක්‍රියාත්මකවීමට අපගේ සමාජ බලපත්‍රය මෙහෙයවන අතර, අප ක්‍රියාත්මක වන සමාජ ආර්ථික පරිසරයට දායකවීමේ වගකීමක් අපට ඇත.

මාධ්‍ය, මත සාදන්නන්, බලපෑම් කරන්නන් සහ සංසද අපගේ මෙහෙයුම්වලට බලපෑම් කළ හැකිය.


අල්ම. අවශ්‍යතා සහ අපේක්ෂාවන්

- දැරිය හැකි මිලකට නිෂ්පාදන සහ සේවා
- බැංකු සහ මූල්‍ය සේවා සහ තොරතුරු සඳහා ප්‍රවේශය
- මූල්‍යයමය ආධාර
- රැකියා උත්පාදනය සහ ව්‍යාපාරික අවස්ථා
- බැංකුවේ සහ ව්‍යාපාරවල තිරසාර බව
- ගෝලීය සහ ජාතික සංවර්ධන ඉලක්ක බෙදාහැරීම
- කාර්යසාධනය සහ පාලනය පිළිබඳ විනිවිදභාවය
- වගකීම් සහගත ආයෝජන සහ බැංකු කටයුතු
- කොවිඩ්-19 වසංගතය අතරතුර මූල්‍ය සහය සහ අඛණ්ඩව සේවය ලබාදීම

නියැලෙන ආකාරය

- අධ්‍යාපනය, සෞඛ්‍ය, අඩු කාබන් ආර්ථික සහ මූල්‍ය අන්තර්කරණයට අදාළ ව්‍යාපෘතිවල ප්‍රජා මැදිහත්වීම
- ආයතනික වෙබ් අඩවිය
- සමාජ මාධ්‍ය නාලිකා
- වෙළෙඳ දැන්වීම්, සම්මුඛ සාකච්ඡා, දැන්වීම් සහ පුවරු
- වාර්ෂික වාර්තා සහ මූල්‍ය ප්‍රකාශන

ප්‍රමාණාත්මක කරුණු



සමාජයට හා පරිසරයට ජාතික ඉතිරිකිරීමේ බැංකුව වටිනාකම නිර්මාණය කරන ආකාරය

- තිරසාර සංවර්ධන අරමුණුවලට අනුකූලව අපගේ ණය දීම සහ ගනුදෙනු කටයුතු තුළින් ධනාත්මකව ආර්ථිකය සහ සමාජීය පරිවර්තනය කරා දායකත්වය
- සමාජ, ආර්ථික සහ පාරිසරික කරුණු සැලකිල්ලට ගනිමින් සහ අදාළ රෙගුලාසිවලට අනුකූලව වගකීම් සහගත ආකාරයෙන් මෙහෙයුම් කළමනාකරණය කිරීම
- අඩු කාබන් ආර්ථිකයට සංක්‍රමණය වීම සහ අදාළ තෝරාගත් අනුග්‍රාහකත්වයන් සඳහා අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය, සෞඛ්‍යය, සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීම
- කොවිඩ්-19 අපගේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති නවතා දැමූ අතර, ඒවා නැවත පණ ගැන්වීම සඳහා අපි මාර්ග සොයමින් සිටිමු

යොමුව

සාරවත් ප්‍රජාවන් ගොඩ නැගීම පිටුව 167 සිට 168

වඩා තිරසාර බැංකුවක් ගොඩනැගීම පිටුව 52 සිට 55

අදාළ ප්‍රාග්ධනය



බැංකුවේ අපේක්ෂිත ප්‍රතිඵල

- හොඳ ආයතනික පුරවැසි තත්ත්වය
- තරුණ සහ කාන්තා සවිබලගැන්වීම
- ප්‍රජාවන් සමඟ හවුල්කාරත්වයන්

සම්බන්ධතාවල ගුණාත්මකභාවය



තිරසාර සංවර්ධන අරමුණුවලට සම්බන්ධය



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# ප්‍රමාණාත්මක කරුණු

GRI 103-1, 2 AND 3

ප්‍රමාණාත්මක තක්සේරු ක්‍රියාවලිය යනු අපගේ පාර්ශ්වකරුවන් සඳහා අපගේ ව්‍යාපාරයේ සහ වටිනාකම නිර්මාණය කිරීමේ දිගුකාලීන තිරසාරභාවය සහතික කරන අපගේ **ඒකාබද්ධ වින්තනය** හි අන්‍යවශ්‍ය අංගයකි.

අපි අපගේ ප්‍රමාණාත්මක තේමා කාලය සමඟ අපගේ පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම නිර්මාණය කිරීමේ අපගේ හැකියාවට වැදගත්

ලෙස බලාපත සාධක ලෙස අර්ථ දක්වමු. කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව වටිනාකම නිර්මාණය කිරීමේ අපගේ හැකියාවට බලපෑම් කළහැකි කරුණු හඳුනා ගැනීමට අපි **ඒකාබද්ධ වින්තනය** ප්‍රවේශයක් අරගනිමු. මෙම කරුණු ඒවා විසින් ඉදිරිපත් කරන අවදානම් කළමනාකරණය කිරීමට සහ අවස්ථා උපරිම කිරීමේ අපගේ උපාය මාර්ගය දැනුවත් කරයි. සාමූහිකව, මේවා තේමා හතකට කාණ්ඩ

කරන අතර අපගේ මෙහෙයුම් සන්දර්භය තුළ සලකා බලන (↓) පිටු 38 සිට 49 දක්වා අවදානම් සහ අවස්ථා කොටස තුළ හඳුනාගන්නා ඉතා විශාල ප්‍රවනතා නියෝජනය කරයි. බැංකුවේ උපායමාර්ගය සමඟ ප්‍රමාණාත්මක මාතෘකා හඳුනාගෙන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය අපි අඛණ්ඩව වර්ධනය කර ඇත.

ප්‍රමාණාත්මක තේමා තීරණය කරන ක්‍රියාවලිය පහත දැක්වේ:

යෙදවුම් ↓				
<p>අපගේ වටිනාකම නිර්මාණය මත මෙහෙයුම් පරිසරයේ බලපෑම සමාලෝචනය කිරීම</p> <p>( ↓ ) පිටු 26 සිට 37 - අපගේ මෙහෙයුම් පරිසරය)</p>	<p>අපගේ පාර්ශ්වකාර අයිතීන්, අවශ්‍යතා සහ අපේක්ෂාවන් සමාලෝචනය</p> <p>( ↓ ) පිටු 67 සිට 75 - පාර්ශ්වකාර සහභාගිත්වය)</p>	<p>උපායමාර්ගික පරමාර්ථ අන්තර් ගැනීමට බැංකුවේ හැකියාවට වඩාත් වැදගත් වන අවදානම සමාලෝචනය</p> <p>( ↓ ) පිටු 38 සිට 49 - අවදානම් සහ අවස්ථා)</p> <p>( ↓ ) පිටු 212 සිට 239 - අවදානම් සමාලෝචනය)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටුවල ප්‍රධාන තීරණ සමාලෝචනය</p> <p>( ↓ ) පිටු 203 සිට 211 - අධ්‍යක්ෂ මණ්ඩලය අනුකමිටු වාර්තා)</p>	<p>වෙනත් යෙදවුම්</p> <p>මාධ්‍ය සමාලෝචනය</p> <p>තරඟකරුවන් සමාලෝචනය</p> <p>බාහිර/පර්යේෂණ ප්‍රකාශන</p>

## හඳුනාගැනීම

අපගේ ප්‍රමාණාත්මක අංග **ඒකාබද්ධ වින්තනය** යොදා ගනිමින් ක්‍රමානුකූල සහ අඛණ්ඩ අභ්‍යන්තර ක්‍රියාවලියක් **ඒකාබද්ධ වින්තනය** මත පදනම් වී තීරණය කෙරේ. මෙහෙයුම් පරිසරය, අපගේ සම්පත්, අභ්‍යන්තර වාර්තා සහ සියලුම අංශවල යෙදවුම් මෙන්ම අපගේ පාර්ශ්වකරුවන්ගේ ප්‍රතිපෝෂණ (අභ්‍යන්තර සහ බාහිර යන දෙකම) සැලකිල්ලට ගනිමින් අපගේ ව්‍යාපාර සන්දර්භය විශ්ලේෂණය කිරීමට පුළුල් පර්යේෂණ පවත්වනු ලැබේ. මූල්‍ය, කීර්තිනාම, මෙහෙයුම්, පාරිසරික, සමාජීය, උපායමාර්ගික, හෝ ව්‍යවස්ථාදායක යන සැලකිය යුතු කරුණු මෙම ක්‍රියාවලිය තුළින් හඳුනා ගනී.

## ප්‍රමුඛකරණය

මෙම විශ්ලේෂණයේ ප්‍රතිඵල සහ හඳුනාගත් ප්‍රධාන අවදානම් සහ අවස්ථාවන් ප්‍රමුඛකරණය භාවිතා කරමින්, ප්‍රමාණාත්මක අනුකෘතියේ දක්වා ඇති පරිදි, අපගේ පාර්ශ්වකරුවන් සඳහා කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව අපගේ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමට සහ තිරසාර වටිනාකම නිර්මාණය කිරීමට අපට ඇති හැකියාවට වඩාත් වැදගත් වන එම කරුණු අපි ප්‍රමුඛ කරමු.

කරුණාකර, අපගේ ප්‍රමාණාත්මක කරුණු අපි ප්‍රමුඛ කරන ආකාරය සම්බන්ධව අවබෝධ කර ගැනීමට "ප්‍රමාණාත්මක අනුකෘතිය" බලන්න.

## ඒකාබද්ධ කිරීම

උපායමාර්ගික අරමුණු සඳහා අපගේ ඒකාබද්ධ ප්‍රවේශය මෙහෙයවන උපායමාර්ගික ප්‍රමුඛතා හයකට සන්දර්භගත කිරීම මගින් ප්‍රමාණාත්මක කරුණු අපගේ උපාය මාර්ගයට ඒකාබද්ධ කෙරේ.

අපගේ සය වැදැරුම් ප්‍රාග්ධන හය අතර විභව සමතුලිතතාවල ඇගයීම හරහා අපගේ තීරණ ගැනීමේ සහ වටිනාකම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ මෙම කරුණු වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වටිනාකම් නිර්මාණයට බාධා අවම කිරීම සඳහා සුදුසු උපාය මාර්ග සකස් කරමින් සහ වඩා ඉහළ වටිනාකමක් ජනනය කරන සාධක ප්‍රාග්ධනනීය කරමින් ඒවායේ බලපෑම ඇගයීම තුළින් අපි ප්‍රතිචාර දක්වමු.

## තක්සේරු කිරීම

අපි උපායමාර්ගික පරමාර්ථ මත බෙදාහැරීම සඳහා හඳුනාගත් ප්‍රධාන කාර්යසාධන ක්ෂේත්‍ර (KPIs) සහ ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) භාවිතයෙන් උපාය මාර්ගයට අනුව අපගේ කාර්යසාධනය නිරීක්ෂණය කරමු.

තවද, අපගේ උපායමාර්ගයේ අදාළත්වය සහතික කිරීම සඳහා අපගේ වාර්ෂික උපායමාර්ගික සැලසුම් වැඩමුළුවේදී කරුණු අඛණ්ඩව තක්සේරු කර සමාලෝචනය කෙරේ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### ප්‍රමාණාත්මක අනුකෘතිය

හඳුනාගත් ගැටළු පාර්ශ්වකරුවන්ගේ සලකා බැලීමේ මට්ටම, අපගේ ව්‍යාපාරයේ ශක්‍යතාවයට ඇති බලපෑමේ ප්‍රමාණය, පාර්ශ්වකරුවන් සමඟ ඇති සබඳතාව සහ මාතෘකා මායිම මත පදනම්ව ප්‍රමාණාත්මක අනුකෘතියක් මත ලකුණු කර ඇත. අපගේ සමාජ, ආර්ථික සහ පාරිසරික අංශ ප්‍රමාණාත්මකතාව මත පදනම්ව කණ්ඩායම් තුනකට වර්ගීකරණය කර ඇත.

කොවිඩ්-19 වසංගතය නව ප්‍රමාණාත්මක මාතෘකා මතුකර ඇත. එනම් ආර්ථිකය බිඳවැටීම, අපගේ සේවකයින්ගේ ආරක්ෂාව, අපගේ මෙහෙයුම්වල ඔරොත්තුදීම හැකියාව, අපගේ ශේෂ පත්‍රයේ ශක්තිය, නව සාමාන්‍යයට හුරුවීම සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රජාවගේ මූල්‍ය ආරක්ෂාව.

එබැවින්, වසංගතයේ බලපෑම සැලකිල්ලට ගනිමින්, වර්තමාන තත්ත්වය පිළිබිඹු කිරීම සඳහා අපි 2020 දී අපගේ ප්‍රමාණාත්මක තක්සේරුව යාවත්කාලීන කළෙමු. ඒ අනුව, අපගේ මෙහෙයුම් වලට බලපෑම් කිරීමට හැකියාව ඇති සහ අපගේ පාර්ශ්වකරුවන්ට ඉතා වැදගත් වන නව ප්‍රමාණාත්මක ගැටළු 15ක් හඳුනා ගන්නා ලදී.

කොවිඩ්-19 තත්ත්වය දේශීය සහ ගෝලීයව ඉදිරියට යන බැවින්, නව අභියෝග සහ අවදානම් කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා මතු වනු ඇත. අධ්‍යක්ෂ මණ්ඩලට සහ කළමනාකරණය තත්ත්වය අඛණ්ඩව සක්‍රීයව නියාමනය කරන අතර අපගේ මූල්‍ය ශක්තිය පවත්වා ගැනීමට අපගේ ප්‍රතිචාරය යොදා ගෙන ගනුදෙනුකරුවන් සහ ප්‍රජාවට මෙවැනි පෙරනොවූ විරූ කාලයන් තුළ සහය ලබා දේ.

අපගේ ප්‍රමාණාත්මක කරුණු ඉතා විශාල ප්‍රවණතා හතක් යටතේ වර්ගීකරණය කර ඇති අතර මෙහෙයුම් සන්දර්භය යටතේ හඳුනා ගන්නා ලදී. **GRI 102-47**

අවිනිශ්චිත භූගෝලීය සහ සමාජ ආර්ථික පරිසරය	කොවිඩ්-19 සමාජ ආර්ථික බලපෑම	බාධාකාරී තාක්ෂණය සහ තරගය	වෙනස්වන ගනුදෙනුකාර අවශ්‍යතා	ජනවිකාශ ව්‍යුහය තුළ වෙනස්වීම්	වැඩි වූ නියාමන පරීක්ෂාව	දේශගුණ විපර්යාස
ආර්ථික බිඳවැටීම	ව්‍යාපාර/ මෙහෙයුම් ඔරොත්තුදීම	සයිබර් තර්ජනය සහ තොරතුරු ආරක්ෂාව	සයිබර් තර්ජනය සහ තොරතුරු ආරක්ෂාව	නිපුණතා සහ හැකියාවන්	මූල්‍ය අපරාධය	පාරිසරික ඔරොත්තුදීම
මූල්‍ය තිරසාරභාවය	සෞඛ්‍ය සහ ආරක්ෂාව	ඩිජිටල් පරිවර්තනය	ඩිජිටල් පරිවර්තනය	සේවක වටිනාකම කොටස	නෛතික හා නියාමන අනුකූලතාව	
වෙළෙඳපොළ වෙනස්වීම්	නව සාමාන්‍යයට හුරුවීම	ගනුදෙනුකාර සේවා සහ පළපුරුද්ද	ගනුදෙනුකාර සේවා සහ පළපුරුද්ද  නව්‍යකරණය සහ කඩිසරකම			

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිරපේක්ෂ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පුර්විකාව  
චාරිත්‍රික වාර්තාව 2021  
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ

ප්‍රමාණාත්මක ගැටළු ප්‍රධාන ස්ථම්භ තුනක් යටතේ කණ්ඩායම් කර ඇත.

**උපායමාර්ගික වෙනස්වීම්**

මේවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ උපායමාර්ගයට වැදගත්වන වටිනාකම් නිර්මාණය කරන ප්‍රමාණාත්මක කරුණු වන අතර පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් නිර්මාණයට ඉහළ හැකියාවක් ඇත.

**මූලික වටිනාකම් නිර්මාණකරුවන්**

මේවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වටිනාකම් නිර්මාණය සහ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමට සහය වේ.

**වෙනත් වටිනාකම් නිර්මාණය කරන ප්‍රමාණාත්මක කරුණු**

මේවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වටිනාකම් නිර්මාණය සක්‍රීය කරන නමුත් බැංකුවේ වටිනාකම් නිර්මාණය මත ඒවායේ බලපෑම අඩුවෙන් වැදගත් වේ.

අපි කරුණු ප්‍රමුඛ කර ඒවා පහත ප්‍රමාණාත්මක අනුකෘතිවල ලකුණු කර ඇත.

ඉතා ඉහළ ඉතා ඉහළ අඩු	9 ගනුදෙනුකාර සේවය සහ අත්දැකීම් 4 ව්‍යාපාර/මෙහෙයුම් ඔරොත්තු දීම 10 නව්‍යකරණය සහ කඩිසරකම්	11 නිපුණතා සහ හැකියාවන් 14 නෛතික සහ නියාමන අනුකූලතාව	
	7 සයිබර් තර්ජනය සහ තොරතුරු ආරක්ෂාව 13 මූල්‍ය අපරාධය	1 ආර්ථික බිඳවැටීම 6 නව සාමාන්‍යයට හුරුවීම 8 ඩිජිටල් පරිවර්තනය	2 මූල්‍ය නිරසාරභාවය 12 සේවක වටිනාකම් කොටස
	5 සෞඛ්‍ය සහ ආරක්ෂාව 15 පාරිසරික ඔරොත්තුදීම	3 වෙළෙඳපොළ වෙනස්වීම් කලමනාකරණය	

බැංකුවේ වටිනාකම් නිර්මාණය මත බලපෑම

පහත කොටස්වලින් අධ්‍යක්ෂ මණ්ඩලය සහ කමිටු විසින් ඔවුන්ගේ උත්සාහයන් තුළ අවධානය කරන ප්‍රමාණාත්මක මාතෘකා තුළ විශේෂ අවදානම් සහ අවස්ථා විස්තර කරයි. පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීමට හෝ කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව අපගේ උපායමාර්ගය ලබාදීමට අපට ඇති හැකියාවට බලපෑ හැකි පවත්නා සහ මතුවන අවදානම්වල මුසුවක් පෙන්නුම් කරයි.

අවදානම් වර්ගීකරණ: මූල්‍ය, උපායමාර්ගික, මෙහෙයුම්, ණය, වෙළෙඳපොළ, ද්‍රවශීලතාව, කීර්තිනාම.

කාලරාමුව: එක් එක් ප්‍රධාන බාහිර සාධක සඳහා, බැංකුව කෙරෙහි සැලකිය යුතු ලෙස බලපාන කාලරාමුව අපි දක්වා ඇත. මෙම ඒකාබද්ධ වාර්තාව සඳහා, කෙටි කාලය යන්නෙන් ඉදිරි මූල්‍ය වර්ෂය (2022 දෙසැම්බර් 31න් අවසන් වන), මධ්‍ය කාලය, 2024 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව, සහ දිගුකාලය 2024 දෙසැම්බර්වලින් ඉදිරි කාලසීමාව අර්ථවත් වේ.

වාර්ෂික වෙනස්වීම්: ▲ වැඩි වූ    + මතුවන    - ස්ථාවර    ▼ අඩු වූ

ප්‍රමාණාත්මක කරුණු ආර්ථික, සමාජීය සහ පාරිසරික අංග යටතේ බෙදනු/වර්ගීකරණය කරනු ලැබේ.

මෙම අංග 79 සිට 93 දක්වා පිටුව දක්වා ඇත.





ආර්ථික

ආර්ථික බිඳවැටීම

සන්දර්භය/විස්තරය

කොවිඩ්-19 මෙහෙයුම් සන්දර්භය සැලකිය යුතු ලෙස වෙනස් කිරීම, ප්‍රවණතා වේගවත් කිරීම සහ ව්‍යුහාත්මක ගැටළු ඉස්මතු කිරීම සමඟ භූ දේශපාලනය සහ ආශ්‍රිත අස්ථාවරත්වය, අවිනිශ්චිතතාවය, සංකීර්ණත්වය සහ අපැහැදිලි බව විභව සමාජ සහ ආර්ථික බාධා ඇති කරයි.

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

ඕනෑම ප්‍රධාන ආර්ථික බාධාවක් අපගේ ලාභදායීතාවයට සහ මුදල් ප්‍රවාහ උත්පාදනයට බලපෑම් කරමින් අපගේ සේවාවන් සඳහා ඇති ඉල්ලුම අඩු කර අපගේ ගනුදෙනුකරුවන්ගේ වියදම් බලය අඩු කළ හැකිය.

වැඩිවීම සඳහා හේතු

කොවිඩ්-19 විසින් ඇති කරන ලද අඩු ආර්ථික වර්ධනය, ඉහළ විරැකියා මට්ටම්, මුදල් අස්ථාවරත්වය, ඉහළ යන ද්‍රවශීලතා පීඩනය, වැඩි වූ සමාජ නොසන්සුන්තාව, ඉහළ පරිපාලන වියදම්, උද්ධමනය සහ සාර්ව ආර්ථික මූලධර්ම දුර්වල වීම වැනි සාධක වර්ධනයට හා ආයෝජනයට බාධා කරන අතර එමඟින් ණය දීම සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම, ව්‍යාපාර කිරීමේ පිරිවැය සහ ගනුදෙනුකාර පැහැර හැරීම් සඳහා ඇති හැකියාව වැඩි කරයි.

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- ආර්ථිකය, අංශ-විශේෂිත, කලාපීය සහ ගෝලීය දේශපාලන සිදුවීම් ඇතුළුව දේශීය සහ ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීම.
- මූල්‍ය අවදානම් කළමනාකරණ රාමුව හරහා අරමුදල් අවදානම් අවම කිරීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කිරීම
- ආයතනික සැලසුම් සහ අයවැයකරණ ක්‍රියාවලීන් උපාය මාර්ග සකස් කිරීමට සහ ප්‍රාග්ධනය නැවත ප්‍රමුඛ කිරීමට නමගැසී බවක් ලබා දෙයි.
- පවතින තත්ත්වයන්ට ඔරොත්තු දීමට සහ විභව අවස්ථාවලට අනුවර්තනය වීමට මූලික කළඹ ස්ථානගත කිරීම.
- පවතින අවස්ථා සැලසුම් කිරීම මගින් සහාය ලබන මාර්ගික ඉලක්කවලට සමපාත අවධානයට ලක් වූ සහ තෝරාගත් ආයෝජන උපාය මාර්ග.
- විවිධාංගීකරණය සහ වෙළෙඳපොළ සංවර්ධනය සිදු සඳහා ව්‍යාපාර සංවර්ධන උපාය මාර්ග උත්පාදනය කිරීම
- දීර්ඝ කාලයක් සඳහා මූල්‍ය වෙළෙඳපොළවලට ප්‍රවේශ නොවී ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් ද්‍රවශීලතා ස්වාරක්ෂක පවත්වා ගැනීම.

වාර්ෂික වෙනස්වීම



අවදානම් වර්ගය

මූල්‍ය, උපායමාර්ගික, වෙළෙඳපොළ

කාලරාමුව

කෙටිකාලයේ සිට මධ්‍ය කාලය දක්වා

බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා



ඇල්මැති පාර්ශ්වකරුවන්



අදාළ GRI සහ සීමාව

- 201: ආර්ථික කාර්යසාධනය - අභ්‍යන්තර හා බාහිර
- 203: වක්‍ර ආර්ථික බලපෑම් - බාහිර

බලපාන ලද SDGs



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව



**ආර්ථික**

**මූල්‍ය තිරසරභාවය**

**සන්දර්භය/විස්තරය**

අපගේ මූල්‍ය ශක්තිය ආරක්ෂා කර ගැනීම සහ ආර්ථික හා මූල්‍ය කැලඹීම් වලදී ප්‍රති-වක්‍රීය භූමිකාවක් ඉටු කිරීම.

**එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි**

බාධාරණ සේවාවක් ලබා දීම, විවක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් පවත්වා ගැනීම තුළින් අපගේ තරගකාරීත්වය සහ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම. මූල්‍ය තිරසරභාවය ණය ගැනීමේ පිරිවැය අඩු කිරීමට සහ අපගේ ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මූල්‍යකරණය දීර්ඝ කිරීමට උපකාරී වේ.

**වැඩිවීම සඳහා හේතු**

- ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද අපේක්ෂිත ආර්ථික වර්ධනයට වඩා අඩුය.
- පහළ අපේක්ෂිත වෙළෙඳපොළ වර්ධනය හේතුවෙන් ආදායම් උත්පාදනය කෙරෙහි බලපෑම.
- කොවිඩ්-19 හේතුවෙන් බාධා.
- ගනුදෙනුකාර පැහැර හැරීම් සහ සහන දීර්ඝ කිරීම හේතුවෙන් ඉහළ ණය නිරාවරණය.
- ආදායම් විවිධාංගීකරණය සහ ප්‍රතිමූල්‍ය අවදානම් පිළිබඳ සීමාවන්.
- ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම සහ ණය මූල්‍යකරණය කෙරෙහි එහි බලපෑම.

**අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය**

- ගතානුගතික ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවක් පවත්වා ගැනීම.
- තිරසාර පිරිවැය පාලන ක්‍රියාමාර්ග.
- දැඩි අයවැයකරණය, පුරෝකථනය කිරීම සහ අවස්ථා විශ්ලේෂණ ක්‍රියාවලි.
- ගතානුගතික කළඹ විවිධාංගීකරණය හරහා ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීම.
- සියලුම ආයෝජන සඳහා ණය අවදානම් තක්සේරුව සහ අඛණ්ඩතා නිසි සම්ප්‍රජනනාවය ඇගයීම.
- ආදායම් උත්පාදන හිඟ පරතරය පියවීම සඳහා නව ව්‍යාපාර සංවර්ධන මූලපිරීම්.
- ණය ගැතියන් සහ ණය හිමියන් කළමනාකරණය සහ ඉහළ ණය අවදානම් නිරාවරණයක් සහිත ගනුදෙනුකරුවන් සමීපව අධීක්ෂණය කිරීම ඇතුළුව අඛණ්ඩ කාරක ප්‍රාග්ධන කළමනාකරණය.

වාර්ෂික වෙනස්වීම්



අවදානම් මාර්ග

මූල්‍ය, වෙළෙඳපොළ, ණය

කාලරාමුව

කෙටිකාලයේ සිට මධ්‍ය කාලය දක්වා

බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා




ඇල්මැති පාර්ශ්වකරුවන්



අදාළ GRI සහ සීමාව

- 201: ආර්ථික කාර්යසාධනය - අභ්‍යන්තර හා බාහිර

බලපාන ලද SDGs



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව



**ආර්ථික**

**වෙළෙඳපොළ වෙනස්වීම් කළමනාකරණය**

**සන්දර්භය/විස්තරය**

වසංගතය සහ ඒ ආශ්‍රිත ආර්ථික අගුලු දැමීම් ඇතුළු පෙරනොවූවිරු ගෝලීය සිදුවීම්, කාලයන් සමඟ වත්කම්වල (විනිමය අනුපාත, පොලී අනුපාත, දේපල සහ ස්කන්ධ) මිලකරණ වෙනස් කළේය.

**එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි**

- රජය බැංකු හරහා සහන ක්‍රියාමාර්ග ලබා දුන්නද මූල්‍ය අස්ථාවරත්වය ණය සඳහා ඇති ඉල්ලුමට බලපාන අතර පැහැර හැරීමේ හැකියාව සහ ප්‍රාග්ධනය ලබා ගැනීමේ හැකියාව සහ පිරිවැය වැඩි කරයි.
- මෙම සාධක මගින් ප්‍රක්ෂේපිත වර්ධනය සහ ද්‍රවශීලතා මට්ටම් ලබා ගැනීමට අපගේ හැකියාවට සහ වත්කම් අගයන් අඩු කිරීමට බාධාවක් විය හැක.
- උකස් පිටුබලය සහිත සුරැකුම්පත් කළඹ නිශ්චල දේපල මිල පහත වැටීම හේතුවෙන් බලපෑමට ලක්ව ඇත.
- විනිමය අනුපාතවල අස්ථාවරත්වය නිසා ඇතිවන විදේශ විනිමය අවදානම.

**වැඩිවීම සඳහා හේතු**

වත්කම් මිල ඉහළ යාමේ අස්ථාවරත්වය ප්‍රතිමිලකරණ අවදානම හේතුවෙන් වත්කම්වල ඉපැයීම් හැකියාව කෙරෙහි බලපෑම් ඇති කිරීමට ඉඩ ඇත. ස්කන්ධ කළඹෙහි ආයෝජනවල වටිනාකම, ස්ථාවර ආදායම් කළඹ (අපගේ ආයෝජනවලින් 60%ක් රජයේ සුරැකුම්පත් වේ) සහ මුදල් වෙළෙඳපොළ කළඹ ප්‍රතිමූල්‍යකරණ අවදානම සමඟ පහත වැටී ඇත.

**අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය**

- අපගේ ශේෂ පත්‍රය ශක්තිමත් කිරීම.
- ගනුදෙනුකාරුවන් සමඟ කටයුතු කිරීම සහ රජය විසින් හඳුන්වාදුන් පියවර පිරිනැමීම.
- ප්‍රාග්ධන ප්‍රතිවක්‍රියකරණය, වැටහීම් සහ අරමුදල් මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම හරහා විවක්ෂණ ද්‍රවශීලතා කළමනාකරණය.
- තුළනාත්මක කළඹක් පවත්වා ගැනීම.

වාර්ෂික වෙනස්වීම්



අවදානම් වර්ග

මූල්‍ය, වෙළෙඳපොළ, ණය, ද්‍රවශීලතාව

කාලරාමුව

කෙටිකාලයේ සිට මධ්‍ය

බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපාය මාර්ගික ප්‍රමුඛතා



ඇල්මැති පාර්ශ්වකරුවන්



අදාළ GRI සහ සීමාව

- 201: ආර්ථික කාර්යසාධනය - අභ්‍යන්තර

බලපාන ලද SDGs



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව



සමාජ

ගනුදෙනුකාර සේවා සහ අත්දැකීම

සන්දර්භය/විස්තරය

නව්‍ය සහ ඵලදායී ගනුදෙනුකාර විසඳුම්වලින් සමන්විත අද්විතීය ගනුදෙනුකාර වටිනාකම් කොටසක් සහ ව්‍යාපාරික ආචාර ධර්ම සඳහා දැඩි කැපවීමකින් යුත් උසස් සේවා ගුණාත්මක භාවය පිරිනැමීම ගනුදෙනුකාර තෘප්තිය සහ බැංකුව කෙරෙහි විශ්වාසය වැඩි කරයි.

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා විශිෂ්ට ගනුදෙනුකාර සේවාවක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. දුර්වල ගනුදෙනුකාර සේවා සහ ධාරිතා සීමාවන් නිසා ගනුදෙනුකාර සබඳතා පඳු වීම සහ ව්‍යාපාර පාඩු ලැබීමට හේතු වේ. නව්‍ය සහ පිරිවැය ඵලදායී නිෂ්පාදන සහ විසඳුම් ලබා දීම මගින් අදාළව සිටීම ගනුදෙනුකරුවන් රඳවා තබා ගැනීමට සහ අත්පත් කර ගැනීමට අත්‍යවශ්‍ය වේ.

වැඩිවීම සඳහා හේතු

- විකල්ප සන්නිවේදන සේවා හෝ විවිධ පිවිසුම් ස්ථාන සපයන විවිධ තාක්ෂණික අවකාශවලින් වැඩි වූ තරඟය.
- වසංගතය සහ ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීම් හේතුවෙන් ගනුදෙනුකරුවන්ට මූල්‍ය බාධාවන්.
- කොවිඩ්-19 න් ඇති වන මෙහෙයුම් සංරෝධක.
- වෙනස්වන ගනුදෙනුකාර අවශ්‍යතා.

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- පුද්ගලික, වේගවත් සහ සරල ආකාරයෙන් විශිෂ්ඨ තාක්ෂණය සහ මානව මැදිහත්වීම සංයෝග කරමින් සහභාගිත්ව ගනුදෙනුකාර අත්දැකීමක් ලබාදීම.
- ගලපන ලද ගනුදෙනුකාර කොටස් ලබාදීමට සහ සුදුසු අංශවල වෙළෙඳපොළ නායකත්වය අත්කර ගැනීමට ගනුදෙනුකාර අවශ්‍යතා සහ හැසිරීම් රටා සංවර්ධනය.
- අවම පාරිසරික බලපෑමක් සහිත පරම ඩිජිටල් සමාජයක් ඇතිකරන නව්‍යකරණ නිෂ්පාදන සහ සේවා පිරිනැමීම් තුළින් තරඟකාරී වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරමින් අරමුණ මූලික කරගත් සංස්කෘතියක් ඇතිකිරීම.
- ඩිජිටල් නාලිකාවල ආයෝජනය, වඩා යහපත් ප්‍රාග්ධන වෙන් කිරීම, නව්‍යකරණ ගැලපෙන ගනුදෙනුකාර යෝජනා වැඩි කිරීම සහ නව හවුල්කාරිත්වයන් මගින් තරඟකාරී මිල ගණන් වැඩි කිරීම.
- නව්‍යකරණ වටිනාකම් කොටස තුළින් ගනුදෙනුකාර සබඳතා ගැඹුරු කිරීම.
- වැඩිදියුණු කළ ගනුදෙනුකාර අත්දැකීමක් සඳහා පිරිනැමීම සරල කිරීම සහ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම කෙරෙහි උපායමාර්ගික අවධානය යොමු කිරීම.

වාර්ෂික වෙනස්වීම



අවදානම් වර්ග

උපායමාර්ගික, කීර්තිනාම, මෙහෙයුම්

කාලරාමුව

• කෙටිකාලයේ සිට දිගුකාලය දක්වා

බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා



ඇල්මැති පාරිභවකරුවන්



අදාළ GRI සහ සීමාව

- 416: ගනුදෙනුකාර සෞඛ්‍ය සහ ආරක්ෂාව - බාහිර
- 417: අලෙවිකරණය සහ ලේබල් කිරීම - බාහිර

බලපාන ලද SDGs



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව



සමාජ

ව්‍යාපාර/මෙහෙයුම් ඔරොත්තුදීම

සන්දර්භය/විස්තරය

පෙරනොවූ විරූ සිදුවීම් තුළින් වුවද, පද්ධති සහ ක්‍රියාවලි ඔරොත්තුදීම සහ අඛණ්ඩ ව්‍යාපාර මෙහෙයුම් තුළින් වේගයෙන් වෙනස්වන පරිසරයට අනුවර්තනය වීමේ අපගේ හැකියාව.

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

බාධා රහිත ගනුදෙනුකාර සේවාවක් පිරිනැමීමට, ප්‍රජා විශ්වාසය තහවුරු කිරීමට සහ අපගේ කීර්තිනාමය පවත්වා ගැනීමට අපගේ මෙහෙයුම්වල අඛණ්ඩතාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඉතා වැදගත් වේ. වැඩිවන සංකීර්ණතාවන්ගෙන් සහ අන්තර් සම්බන්ධිත ව්‍යාපාර ආකෘතිවලින් පැන නගින මෙහෙයුම් සහ මූල්‍ය අවදානම් යන දෙකම අපේක්ෂා කිරීමට සහ ඉදිරියට ගෙන යාමට මෙහෙයුම් ඔරොත්තුදීම අපගේ උපායමාර්ගික ඉලක්ක වෙත මුල් බැසගෙන ඇත.

වැඩිවීම සඳහා හේතු

කොවිඩ්-19 පොකුරු මතුවීම හේතුවෙන් අපගේ මෙහෙයුම්වලට ඇති විය හැකි බාධා කිරීම් අවදානම වර්තමානයේ ඉහළ ගොස් ඇති අතර එය සේවකයින්ගේ ආරක්ෂාවට, මෙහෙයුම් බිඳවැටීමට සහ ඵලදායීතාව අඩු කිරීමට බලපෑම් කළ හැක. ගෝලීය සැපයුම් දෘඪවල ස්ථායීතාවය සහ ඒවායේ බලපෑම් සහ ස්වාභාවික විපත් වල වාර ගණන වැඩි වීම තුළ අවිනිශ්චිතතාවයක් ඇත.

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- අහඹු සැලසුම්කරණය තුළින් අපගේ පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව නිරීක්ෂණය.
- දත්ත මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම, අපගේ ජාලය නවීකරණය, සහ අපගේ තාක්ෂණික යටිතලපහසුකම්වල ආරක්ෂාව සහ ඔරොත්තුදීමේ හැකියාව වැඩි කිරීම.
- බැංකුව තුළ ඇති අවදානම් ඵලදායී ලෙස අවම කිරීම සහතික කිරීම සඳහා අපගේ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය තුළ ඉහළ කඩිසරකම සහ පෙළගැස්මක් ඇති කිරීම.
- අපගේ සේවකයින් සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක පෙරාතු ලේඛන ක්‍රියාත්මක කිරීම සහ අපගේ කාර්ය මණ්ඩලය සඳහා කාර්යක්ෂම දුරස්ථ වැඩ විධිවිධාන සඳහා පහසුකම් සැලසීම.

<p>වාර්ෂික වෙනස්වීම</p>	<p>අවදානම් වර්ග</p> <p>උපායමාර්ගික, කීර්තිනාම, මෙහෙයුම්</p>	<p>කාලරාමුව</p> <ul style="list-style-type: none"> <li>කෙටිකාලයේ සිට දිගුකාලය දක්වා</li> </ul>	<p>බලපාන ලද ප්‍රාග්ධනය</p>
-------------------------	---	--	----------------------------

<p>බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතාව</p>	<p>ඇල්මැති පාර්ශ්වකරුවන්</p>	<p>අදාළ GRI සහ සීමාව</p> <ul style="list-style-type: none"> <li>403: වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව - අභ්‍යන්තර</li> <li>418: ගනුදෙනුකාර රහස්‍යතාව - අභ්‍යන්තර</li> </ul>	<p>බලපාන ලද SDGs</p>
---	------------------------------	--	----------------------

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



සමාජ

නව සාමාන්‍යයට හුරුවීම

සන්දර්භය/විස්තරය

කොවිඩ්-19 වසංගතයෙන් පසු වෙනස් වූ ව්‍යාපාර පරිසරයට ගැලපෙන පරිදි අපගේ මෙහෙයුම්, සංස්කෘතිය සහ උපායමාර්ගික ක්‍රියාත්මක කිරීමට අනුවර්තනය වීම.

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

අපගේ ව්‍යාපාර ආකෘතිය, පාලන පද්ධති සහ මූල්‍ය ශක්‍යතාවයට පෙරනොවූ විරු අභියෝග ඇති කරමින් අපගේ බැංකුව, සේවකයින්, ගනුදෙනුකරුවන් සහ ආර්ථිකය කෙරෙහි වසංගතය අඛණ්ඩව පුළුල් පරාශයක් බලපෑම් සිදු කරමින් ඇත. වසංගතය නව සාමාන්‍යය තත්ත්වයට අපගේ සංක්‍රමණය වේගවත් කර ඇති අතර අඛණ්ඩ අවධානයක් අවශ්‍ය වන පෙර පැවති අභියෝග සහ දුර්වලතා තියුණු කර ඇත.

වැඩිවීම සඳහා හේතු

- ව්‍යාපාර බිඳවැටීම් හමුවේ සාමාන්‍ය තත්ත්වයට ආපසු පැමිණීම.
- නව මෙහෙයුම් සහ දුරස්ථ වැඩපිළිවෙලක් මතුවීම.

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- අපගේ උපාය මාර්ග සහ විවිධාකම සංරක්ෂණය සහ නිර්මාණය කෙරෙහි වසංගතයේ මධ්‍ය කාලීන සහ දිගුකාලීන බලපෑම් නැවත තක්සේරු කිරීම.
- නව දුරස්ථ ක්‍රියාකාරී ආදර්ශයකට අඛණ්ඩව අනුගත වීම.
- බැංකුව හරහා ස්ථාපිත නව සන්නිවේදන පෙරාතු ලේඛන ඒකාබද්ධ කිරීම.
- අපගේ සේවකයින්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමට අවශ්‍ය ආරක්ෂක පෙරාතු ලේඛන අනුගමනය කිරීම.
- ක්‍රියාදාම සැලසුම් කිරීම, ප්‍රවණතා විශ්ලේෂණය සහ ව්‍යාපාර අඛණ්ඩතා තක්සේරු කිරීම් තුළින් බැංකුවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මෙහෙයුම් භාවිතයන් නැවත සකස් කිරීම (වැඩි විස්තර සඳහා [පිටු 112 සිට 140 දක්වා](#) බලන්න).

වාර්ෂික වෙනස්වීම



අවදානම් වර්ග

උපායමාර්ගික, මෙහෙයුම්

කාලරාමුව

- කෙටිකාලයේ සිට මධ්‍ය දක්වා

බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා



ඇල්මැති පාර්ශ්වකරුවන්



අදාළ GRI සහ සීමාව

- 403: වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව - අභ්‍යන්තර
- 404: පුහුණුව සහ අධ්‍යාපනය - අභ්‍යන්තර
- 418: ගනුදෙනුකාර රහස්‍යතාව - අභ්‍යන්තර

බලපාන ලද SDGs



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



සමාජ

ඩිජිටල් පරිවර්තනය

සන්දර්භය/විස්තරය

ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම, අපගේ ක්‍රියාවලි පරිවර්තනය කිරීම සහ අපගේ සේවකයින්ගේ ඩිජිටල් කුසලතා ඔප් නැංවීම මගින් උසස් ගනුදෙනුකාර අත්දැකීමක් ලබා දීම සඳහා ඩිජිටල්කරණය තුළ ආයෝජනය කිරීම. තවද, නැගී එන තාක්ෂණයන් බැංකු නොවන ආයතන වන නව ප්‍රවේශකයින්ට බැංකු සමඟ සෘජුව තරඟ කිරීමට පහසුකම් සපයයි.

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

- නැගී එන තාක්ෂණයන් අනුගමනය කිරීමෙන් තිරසාර වර්ධනයක් ලබා දීමට, සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීමට, අපගේ සේවකයින්ගේ ඵලදායීතාව වැඩිදියුණු කිරීමට සහ නවෝත්පාදන සංස්කෘතියක් පෝෂණය කිරීමට හැකි වේ.
- ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීයකරණයට ආකර්ශනය කර ගැනීමට සහ රඳවා ගැනීමට අපහසු විය හැකි කැපවූ, ඉහළ නිපුණතා අවශ්‍ය වේ.
- නව තාක්ෂණයන් යොදා ගැනීම විවිධත්වයක් වුවද, ඩිජිටල් පරිවර්තනය අසාර්ථකවීමත් ව්‍යාපාර අලාභ, අයවැය ඉක්මවීම, දුර්වල ගනුදෙනුකාර අත්දැකීම සහ කීර්තිනාම හානි වීමට හේතු වන අතර එය බැංකුවේ මූල්‍ය කාර්යසාධනයට අහිතකර ලෙස බලපානු ඇත.

වැඩිවීම සඳහා හේතු

- යල්පැනපු තොරතුරු තාක්ෂණ යටිතලපහසුකම් සහ තාක්ෂණය (ප්‍රමාණවත් නොවන ජාල සම්බන්ධය).
- සයිබර් ආරක්ෂාව සහ පසුව සිවිලන කාර්මික විප්ලවයට අනුගතවීම.
- අරමුදල් සීමා කිරීම.
- තීරණාත්මක ව්‍යාපාර ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය ප්‍රමාදවීම.
- ඩිජිටල්කරණ විසඳුම්වල වාණිජකරණය ප්‍රමාදවීම.
- දුරස්ථ වැඩකරන වැඩිපිළිවෙල සහ ඩිජිටල් බැංකුකරණ විසඳුම් සඳහා වැඩි වූ ඉල්ලුම.

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- "ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම" බැංකුවේ ප්‍රධාන උපායමාර්ගික කුළුණකි. තාක්ෂණය සඳහා අඛණ්ඩ ආයෝජනය කිරීමෙන් අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ඨ ඩිජිටල් බැංකු අත්දැකීම් ලබා දීමට අපි උත්සාහ කරමු.
- බහු ඩිජිටල් නාලිකා හරහා බාධාවකින් තොරව ගැලපෙන බැංකු විසඳුම් පිරිනැමීමට දත්ත විශ්ලේෂණ භාවිතා කිරීම.
- ගනුදෙනුකරුවන්ට ඩිජිටල් විසඳුම් පිරිනැමීම සඳහා ස්ථාවර සහ යහපත් ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම. අපගේ ඩිජිටල් අවකාශ වෙත ගනුදෙනුකරුවන් ඇතුළත් වීමේ සැලකිය යුතු වැඩි වීමක් ඇත.
- ඩිජිටල් ව්‍යාපාරවල අපගේ ආයෝජන අපගේ ප්‍රධාන නිෂ්පාදන පිරිනැමීම වැඩි කරයි.
- අවදානම් සහ පිරිවැය අඩු කිරීම සහ පද්ධති ලබා ගැනීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අපගේ අවසානයේ සිට අවසානය දක්වා ක්‍රියාවලිය අපගේ පද්ධති නවීකරණය සහ සරල කිරීම සහ ඩිජිටල්කරණය කිරීම.
- අපගේ ඩිජිටල් මෙහෙයුම්වල ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා අදාළ ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම.
- අපගේ තාක්ෂණික නායකත්වය පවත්වා ගැනීම සඳහා නැගී එන තාක්ෂණ, පර්යේෂණ අධීක්ෂණය කිරීම නව නව්‍ය හැකියාවන් අනුගමනය කිරීම කිරීම
- නව තර්ජන අවම කිරීම සඳහා අපගේ ව්‍යාපෘතිවල ජීවන චක්‍රය පුරාවට ඉලක්ක සහ ඉලක්ක ප්‍රධාන කාර්යසාධන දර්ශකවලට අනුව අපගේ වැඩසටහන් නිරීක්ෂණය කිරීම.

<p><b>වාර්ෂික වෙනස්වීම</b></p>	<p><b>අවදානම් වර්ග</b></p> <p>උපායමාර්ගික, කීර්තිනාම, මෙහෙයුම්</p>	<p><b>කාලරාමුව</b></p> <ul style="list-style-type: none"> <li>• කෙටිකාලයේ සිට මධ්‍ය කාලය දක්වා</li> </ul>	<p><b>බලපාන ලද ප්‍රාග්ධනය</b></p>
--------------------------------	--	---	-----------------------------------

<p><b>බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා</b></p>	<p><b>ඇල්මැති පාර්ශ්වකරුවන්</b></p>	<p><b>අදාළ GRI සහ සීමාව</b></p> <ul style="list-style-type: none"> <li>• 404: සේවානියුක්තිය - අභ්‍යන්තර</li> <li>• 404: පුහුණුව සහ අධ්‍යාපනය - අභ්‍යන්තර</li> <li>• 413: දේශීය ප්‍රජාවන් - බාහිර</li> <li>• 418: ගනුදෙනුකාර රහස්‍යතාව - අභ්‍යන්තර</li> </ul>	<p><b>බලපාන ලද SDGs</b></p>
---	-------------------------------------	--	-----------------------------

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ වාර්ෂික වාර්තාව 2021

ජාතික ඉතිරිකිරීමේ බැංකුව



සමාජ

නව්‍යකරණය සහ කඩිසරකම

සන්දර්භය/විස්තරය

කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ වෙනස්වීම්වලට වේගයෙන් අනුගත වීම සඳහා නව නිෂ්පාදන, සේවා සහ ක්‍රියාවලීන් සංකල්පගත කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

ගනුදෙනුකාර කේන්ද්‍රීය නිෂ්පාදන අඛණ්ඩව නිර්මාණය කිරීම සහ නැවත සැකසීම මගින් වේගයෙන් විකාශනය වන මෙහෙයුම් සන්දර්භයක් තුළ අදාළව සිටීමට ආයතනයකට නව්‍යකරණය සහ කඩිසරකම අත්‍යවශ්‍ය වේ.

වැඩිවීම සඳහා හේතු

බිඳවැටුණු තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවට සාම්ප්‍රදායික ව්‍යාපාර ආකෘතීන් බිඳදැමීමේ සහ නව වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ හැකියාව ඇත. එවැනි වටපිටාවක් තුළ, අපගේ මෙහෙයුම් ආකෘතිය වෙනස් කිරීමට ප්‍රතිචාර දැක්වීමට අනුවර්තනය වීම, පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් පරස්පර විය හැකි වුවද, අපට අදාළව සිටීමට සහ ගනුදෙනුකාර අත්දැකීම් වැඩිදියුණු කිරීමට හැකියාව ඇති කරයි.

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- නවෝත්පාදන සංස්කෘතියක් වර්ධනය කිරීම මගින් ස්වයං - බාධාකාරී ප්‍රවේශයක් අනුගමනය කිරීම.
- අපගේ සියලුම මෙහෙයුම් සඳහා නැගී එන තාක්ෂණයන් උපයෝගී කර ගැනීම.
- නවෝත්පාදන සහ පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධ කිරීමේ නාලිකා සමඟ අපගේ මෙහෙයුම් ආකෘතිය තීරණය ලෙස වැඩිදියුණු කිරීම.
- විශාල දත්ත භාවිතා කරමින් වෙනස්වන වෙළෙඳපොළ සහ ගනුදෙනුකාර හැසිරීම් ප්‍රවණතා විශ්ලේෂණය කිරීම.
- අපගේ සම්පත් කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන නම්‍යශීලී සහ නව්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීම.

වාර්ෂික වෙනස්වීම



අවදානම් වර්ග

උපායමාර්ගික, මෙහෙයුම්, මූල්‍ය

කාලරාමුව

කෙටිකාලයේ සිට මධ්‍ය කාලය දක්වා

බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා



ඇල්මැති පාර්ශ්වකරුවන්



අදාළ GRI සහ සීමාව

- 401: සේවාවන්හි කාර්යක්ෂමතාව - අභ්‍යන්තර
- 413: දේශීය ප්‍රජාවන් - බාහිර
- 404: පුහුණුව සහ අධ්‍යාපනය - අභ්‍යන්තර

බලපාන ලද SDGs



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ මැංකුව | වාර්ෂික වාර්තාව 2021 →





**සමාජ**

**නිපුණතා සහ හැකියාවන්**

**සන්දර්භය/විස්තරය**

නව තාක්ෂණයන් මතුවීම, සාර්ව ආර්ථික තත්ත්වයන් වෙනස්වීම සහ වැඩි වූ නියාමන පරීක්ෂාව නිසා පාර්ශ්වකරුවන් සඳහා ගැඹුරු බැංකු අත්දැකීම් ලබා දීමට නව සහ විවිධ නිපුණතා රාශියක් සහිත සේවක කණ්ඩායමක් සිටීමේ අවශ්‍යතාව වැඩි වී ඇත

**එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි**

අපගේ සේවකයින් අපගේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වන අතර, නිවැරදි දැක්ම ආකර්ශනය කර ගැනීමට හෝ රඳවා ගැනීමට ඇති අපගේ නොහැකියාව අපගේ දිගුකාලීන අරමුණු ඉටුකර ගැනීමට බාධාවක් විය හැකිය. සාම්ප්‍රදායික නොවන තරඟකරුවන්ගේ දැඩි තරඟකාරීත්වය හේතුවෙන් අවශ්‍ය කුසලතා ආකර්ෂණය කර ගැනීම සහ රඳවා ගැනීම වඩාත් අභියෝගාත්මක වී ඇත.

**වැඩිවීම සඳහා හේතු**

- සිවිලන කාර්මික විප්ලවයේ ව්‍යාපාර ආකෘතියට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කුසලතා සහ නිපුණතා ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට නොහැකි වීමේ අවදානම.
- අවදානම දිගු කාලීන ව්‍යාපාර තිරසාරත්වය කෙරෙහි බලපෑම.
- ව්‍යාපාර මෙහෙයුම් සහ වෙළෙඳපොළ වර්ධනය කෙරෙහි බලපෑම.
- සේවක පුහුණුව, වැඩ විධිවිධාන සහ ඵලදායීතාව මත කොවිඩ්-19 බලපෑම.

**අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය**

- අපගේ සේවකයින් සංවර්ධනය කිරීම සඳහා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන්.
- අපගේ සේවකයින්ගේ විශේෂඥභාවය, විභවය සහ අභිලාෂයන් හඳුනා ගනිමින් වෘත්තීය අවස්ථා පිරි නමමින් සේවක රඳවාගැනීම ඉහළ නැංවීම.
- බැංකුව පුරා සංස්කෘතික හා වර්ගාත්මක වෙනස්කම් ඇති කිරීමට සේවක හැකියාවන් වර්ධනය කිරීම සහ අවශ්‍ය කුසලතා සහ මෙවලම්වලින් ඔවුන්ව සන්නද්ධ කිරීම.
- අපගේ සේවකයන් අනාගතයට සුදානම් කිරීම සඳහා ඔවුන්ව නැවත පුහුණු කිරීම සහ ඔවුන්ව වැඩිදියුණු කිරීම.
- සේවකයින්ගේ නිශ්චිත භූමිකාවන් සහ පුද්ගලික සංවර්ධන අවශ්‍යතා සඳහා සකස් කරන ලද පුහුණු සහ සංවර්ධන මූලපිරීම්.
- අනර්ථ ඉගෙනුම් සහ පුහුණු විසඳුම් යොදා ගැනීම.

<p><b>වාර්ෂික වෙනස්වීම</b></p>	<p><b>අවදානම් වර්ග</b></p> <p>උපායමාර්ගික, මූල්‍ය, මෙහෙයුම්, කීර්තිනාම</p>	<p><b>කාලරාමුව</b></p> <p>කෙටිකාලයේ සිට දිගු කාලය දක්වා</p>	<p><b>බලපාන ලද ප්‍රාග්ධනය</b></p>
--------------------------------	--	---	-----------------------------------

<p><b>බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා</b></p>	<p><b>ඇල්මැති පාර්ශ්වකරුවන්</b></p>	<p><b>අදාළ GRI සහ සීමාව</b></p> <ul style="list-style-type: none"> <li>• 401: සේවානියුක්තිය - අභ්‍යන්තර</li> <li>• 404: පුහුණුව සහ අධ්‍යාපනය - අභ්‍යන්තර</li> </ul>	<p><b>බලපාන ලද SDGs</b></p>
---	-------------------------------------	---	-----------------------------

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ මට්ටම ක්‍රියාත්මක කිරීමේ ආකෘතිය

පූර්විකාව



සමාජ

සේවක වටිනාකම් කොටස

සන්දර්භය/විස්තරය

වත්මන් සහ අනාගත ව්‍යාපාරික අවශ්‍යතා සඳහා කුසලතා ආකර්ෂණය කර රඳවා ගැනීමට පහසුකම් සැලසෙන, අපගේ වටිනාකම් සහ ආචාර ධර්ම තුළ නැංගුරම් ලා ඇති ඉහළ කාර්යසාධන සංස්කෘතියක් පවත්වාගෙන යන, ඉහළ සේවක සහභාගිත්වය සහ ඉහළ ඵලදායිතාවක් පවත්වා ගන්නා, විවිධත්වය සහ සියල්ල ඇතුළත් කිරීම සහතික කරන, යහපත් ආයතනික වෙනස්කම් කළමනාකරණය කරන සහ යහපත් කම්කරු සබඳතා සඳහා පහසුකම් සලසන ආකර්ෂණීය සේවක වටිනාකම් කොටසක් පිරිනැමීමට අපට ඇති හැකියාව හා සම්බන්ධ අවදානම් ඇතුළත්ය.

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

ආයතනික පරමාර්ථ අත්කර ගැනීමට හුවමාරු වටිනාකම සහ අපගේ උපායමාර්ගික සැලසුම් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ජයග්‍රාහී කණ්ඩායමක් සංවර්ධනය අත්‍යවශ්‍යය.

වැඩිවීම සඳහා හේතු

- මානසික, කායික, අධ්‍යාත්මික, බුද්ධිමය සහ මූල්‍ය දර්ශනයන්ගෙන් සේවක යහපැවැත්ම සඳහා සාකලා ප්‍රවේශයක් යොදා ගැනීම (මානසික සෞඛ්‍ය සඳහා අවශ්‍යතාව වැඩිවීම, නම්‍යශීලී වැඩකරන රටා, වැඩ-ජීවිත තුළනය, සුවතාවය සම්ප්‍රධායික නොවන ආකාරයෙන් පීඩන කළමනාකරණය, සිහිකල්පනාව හෝ මූල්‍ය ශුභසාධනය).
- පශ්චාත් වසංගත නව සාමාන්‍යය තුළ දුරස්ථ සහ නම්‍යශීලී වැඩ සූදානම් කිරීම වැඩි කිරීම.
- සංස්කෘති පරිනාමනය සහ වෙනස කළමනාකරණය අවශ්‍ය වීම.

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- තරඟකාරී පාරිශ්‍රමික, ප්‍රදාන සහ ප්‍රතිලාභ සහ සේවක ශුභසාධන වැඩසටහන් පිරිනැමීම තුළින් අපගේ වටිනාකම් කොටස තුළ අඛණ්ඩ ආයෝජනය.
- සියලු දෙනා ඇතුළත් විවිධ ග්‍රමබලකායක් පෝෂණය.
- සේවක සහභාගිත්වය ඉදිරියට ගෙන යාමට අපගේ පාරිශ්‍රමික රාමුව අඛණ්ඩව සමාලෝචනය.
- දිගුකාලීනව අවශ්‍යවන සම්පත් සහ දක්ෂතා තක්සේරු කිරීමට ග්‍රමබලකාය සැලසුම් කිරීම සහ ස්ත්‍රීපුරුෂ සහ වයස් නියෝජනය ඉහළ නැංවීම.
- අපගේ සංස්කෘතිය සහ පාරිශ්‍රමික රාමුව ශක්තිමත් කිරීම.
- සංවිධිත ග්‍රමය සමඟ සක්‍රීය සහභාගිත්වය.

වාර්ෂික වෙනස්වීම



අවදානම් වර්ග

උපායමාර්ගික, මෙහෙයුම්

කාලරාමුව

කෙටිකාලයේ සිට දිගුකාලය දක්වා

බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා



ඇල්මැති පාර්ශ්වකරුවන්



අදාළ GRI සහ සීමාව

- 401: සේවානියුක්තිය - අභ්‍යන්තර
- 413: දේශීය ප්‍රජාවන් - බාහිර
- 404: පුහුණුව සහ අධ්‍යාපනය - අභ්‍යන්තර
- 407: රැස්වීමේ නිදහස සහ සාමූහික කේවල් කිරීම - අභ්‍යන්තර
- 405: විවිධත්වය සහ සමාන අවස්ථාව - අභ්‍යන්තර
- 203: වක්‍ර ආර්ථික බලපෑම - බාහිර

බලපාන ලද SDGs



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව



**සමාජ**

**සෞඛ්‍ය සහ ආරක්ෂාව**

**සන්දර්භය/විස්තරය**

සේවකයින්ගේ කායික, මානසික සහ සමාජ ශුභසාධනය සහතික කරන සේවකයින් සඳහා ආරක්ෂිත යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම.

**එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි**

- සේවක යහපැවැත්ම, රැකියා තෘප්තිය වැඩිදියුණු කිරීම සහ ඉහළ කාර්යසාධනයක් සඳහා සේවක අභිප්‍රේරණය ඉහළ නැංවීම සඳහා ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථානයක් පෝෂණය කිරීම අත්‍යවශ්‍යය.
- විශේෂයෙන් වසංගතයෙන් පසුව, ගනුදෙනුකාර ඉල්ලුමේ විශාල ඉහළයාම සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යාම.

**වැඩිවීම සඳහා හේතු**

- ශ්‍රම බලකාය ලබාගැනීම සහ මෙහෙයුම් කාර්යසාධනය කෙරෙහි කොවිඩ්-19 බලපෑම.
- ජනතාව මත වසංගතයේ බලපෑම පිළිබඳ ප්‍රමාණවත් තක්සේරුවක් නොමැතිකම.
- නිසි දුරස්ථ වැඩකිරීම් කළමනාකරණ උපාය මාර්ගයක් නොමැතිව කොවිඩ්-19 ආශ්‍රිත අගුලු දැමීම් හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝගවලට සහ හුදකලාවට මුහුණ දීමට සිදුවූ සේවකයන්ට ඇති බලපෑම.
- දුරස්ථව වැඩ කිරීම නිසා මානසික තෙහෙට්ටුව සහ දුර්වල වැඩ-ජීවිත සමතුලිතතාවය වැඩි වීම.

**අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය**

- අපගේ ශාඛා සහ කාර්යාල අපගේ සේවකයින් සහ ගනුදෙනුකරුවන් සුරක්ෂිතව තබා ගැනීම සඳහා ආරක්ෂිත පොරාතු ලේඛණ කඩිනමින් අනුගමනය කරන ලදී.
- සෞඛ්‍ය සහ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ශාඛා අභ්‍යන්තරව සංවිධානය කරන ලදී.
- නව ආරක්ෂක මාර්ගෝපදේශ සහ වැඩ විධිවිධාන ක්‍රියාත්මක කිරීම.
- වැඩ කොන්දේසි වැඩිදියුණු කිරීම සඳහා වැඩිදියුණු කළ පහසුකම් කළමනාකරණය.
- කොවිඩ්-19 ට අදාළ සියලුම රජයේ රෙගුලාසිවලට අනුකූලවීම.
- ආරක්ෂිත අංශ සහ පාරිසරික පාලනය ශක්තිමත් කිරීම.

<p><b>වාර්ෂික වෙනස්වීම</b></p>	<p><b>අවදානම් වර්ග</b></p> <p>උපායමාර්ගික, මෙහෙයුම්</p>	<p><b>කාලරාමුව</b></p> <p>කෙටිකාලයේ සිට දිගුකාලය දක්වා</p>	<p><b>බලපාන ලද ප්‍රාග්ධනය</b></p>
--------------------------------	---	--	-----------------------------------

<p><b>බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා</b></p>	<p><b>ඇල්මැති පාර්ශ්වකරුවන්</b></p>	<p><b>අදාළ GRI සහ සීමාව</b></p> <ul style="list-style-type: none"> <li>• 404: පුහුණුව සහ අධ්‍යාපනය - අභ්‍යන්තර</li> <li>• 403: වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව - අභ්‍යන්තර</li> </ul>	<p><b>බලපාන ලද SDGs</b></p>
---	-------------------------------------	---	-----------------------------

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව



සමාජ

සයිබර් තර්ජන සහ තොරතුරු ආරක්ෂාව

සන්දර්භය/විස්තරය

සයිබර් ආරක්ෂාව උල්ලංඝනය කිරීම අපගේ කීර්තිනාමයට සහ මෙහෙයුම් පවත්වාගෙන යාමට අපට ඇති හැකියාවට තර්ජනයක් ඇති කරයි.

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

- හැකර්වරුන්ගේ වැඩිවන නවීනත්වය, බැංකු සේවා ඩිජිටල්කරණය සහ ව්‍යාපාර ක්‍රියාවලීන් ස්වයංක්‍රීය කිරීම සයිබර් ආරක්ෂාව ඉහළ ප්‍රමුඛතාවයක් බවට පත් කර ඇත.
- සයිබර් ප්‍රහාර හේතුවෙන් බැංකු සේවා බිඳවැටීම සහ රහසිගත දත්ත

වැඩිවීම සඳහා හේතු

නව තාක්ෂණයන් මතු වීම, ඩිජිටල් මාර්ග භාවිතය වැඩි වීම, දුරස්ථ වැඩකරන විධිවිධාන සහ සයිබර් ප්‍රහාරවල නවීනත්වය හේතුවෙන් කොවිඩ්-19 ට පසු බැංකුවේ තොරතුරු ආරක්ෂණ අවදානම ඉහළ ගොස් ඇත. තවද, සයිබර් ප්‍රහාර මූල්‍ය පද්ධතිය අස්ථාවර කිරීමට හැකියාව ඇත.

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- අපගේ ආරක්ෂක පාලනයන් අධ්‍යයනය කර ගන්නා ලදී.
- හඳුනාගැනීම සහ නියාමනය, ආරක්ෂක විනාශය සහ අවදානම ලක්වීමේ හැකියාව කළමනාකරණය පිළිබඳ වැඩි වූ අවධානය.
- අපගේ පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට, සයිබර් ප්‍රහාරවල සම්භාවිතාව අවම කිරීමට සහ ප්‍රජාවට වංචා සහ වංචා වල බලපෑම අවම කිරීමට අදාළ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
- දත්තවල ගුණාත්මකභාවය සහ අධ්‍යයනය සහතික කිරීම සඳහා අපගේ දත්ත කළමනාකරණ රාමුව ශක්තිමත් කරන ලදී.
- අපගේ සංස්කෘතියේ කොටසක් ලෙස සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම, වැළැක්වීම සහ ආරක්ෂාව පිළිබඳ මනා පරිචයන් අධ්‍යයනය නිර්මාණය කිරීම.

වාර්ෂික වෙනස්වීම



අවදානම් වර්ග මෙහෙයුම්, කීර්තිනාම

කාලරාමුව කෙටිකාලයේ සිට දිගුකාලය දක්වා

බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා



ඇල්මැති පාර්ශ්වකරුවන්



අදාළ GRI සහ සීමාව

- 404: පුහුණුව සහ අධ්‍යාපනය - අභ්‍යන්තර
- 205: දූෂණ විරෝධය - අභ්‍යන්තර හා බාහිර
- 418: ගනුදෙනුකාර රහස්‍යතාව - අභ්‍යන්තර

බලපාන ලද SDGs



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ ලැංකුව | වාර්ෂික වාර්තාව 2021



සමාජ

නීති සහ නියාමන අනුකූලතාව

සන්දර්භය/විස්තරය

ආශ්‍රිත අවදානම් මනාව අවබෝධ කර ගන්නා බව සහ පාලනයන් බැංකුවේ ව්‍යාපාර ආකෘතියට ඇතුළත් කරන බව සහතික කිරීම සඳහා, පෙර නොවූ විරූ වේගයකින් වෙනස් වෙමින් පවතින වත්මන් නියාමන හා දර්ශනය තුළ අදාළ සහ නැගී එන නීති සමඟ පෙළ ගැසීම.

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

අප දේශීය හා ජාත්‍යන්තර රෙගුලාසි සහ අදාළ ක්ෂේත්‍රයේ රෙගුලාසි ගණනාවකට අනුකූල විය යුතුය. අපගේ ව්‍යාපාරික කීර්තිනාමය සහ ක්‍රියාත්මක වීමට යහපත් පාලනය සහ අනුකූලතාවය කේන්ද්‍රීය වේ. කෙසේ වෙතත්, නියාමන හා දර්ශනය පෙර නොවූ විරූ වේගයකින් වැඩිවන අවශ්‍යතා සමඟින් පරිණාමය වෙමින් පවතින බැවින්, නියාමන සහ ප්‍රතිපත්තිමය වර්ධනයන් අපගේ වෙළෙඳපොළ තුළ අභියෝගයක්ව පවතී.

වැඩිවීම සඳහා හේතු

- නියාමන පරිසරයේ වේගවත් වෙනස්කම් මෙහෙයුම් පිරිවැයට බලපායි.
- කොවිඩ්-19 න් පසු වැඩි වූ නියාමන සහ අනුකූලතා අවශ්‍යතා
- අනුකූල නොවීම, මූල්‍ය සහ මූල්‍ය නොවන සම්බාධක වලට තුඩු දෙන අතර, එය අඛණ්ඩ පැවැත්මක් ලෙස අපගේ තීරසාරභාවයට බලපානු ලබයි.
- අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූල වීමට අපොහොසත් වීම කීර්තිනාමයට හානි කිරීමට, මූල්‍ය දඬුවම්වලට සහ/හෝ ක්‍රියාත්මක වීමට අපගේ බලපත්‍රය අත්හිටුවීමට හේතු වේ.

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- බැංකුව තුළ ශක්තිමත් පාලන ක්‍රියාවලියක් සහ නියාමන අනුකූලතාවයේ ශක්තිමත් කළමනාකරණයක් සහතික කිරීම
- අනුකූලතාව පිළිබඳ අධීක්ෂණය සැපයීම සඳහා කැප වූ අවදානම් කළමනාකරණ සහ අනුකූලතා දෙපාර්තමේන්තු.
- රජය සහ නියාමකයින් සමඟ සක්‍රීය සබඳතා පවත්වා ගැනීම.
- ආරාධනය හරහා අනුකූලතා සංසදවලට සහභාගී විය.
- නම් කරන ලද නීති කණ්ඩායම් සහ ශක්තිමත් අනුකූලතා රාමුවක්.
- අනුකූලතාව සහ සදාචාරාත්මක සංස්කෘතිය පිළිබඳ ක්ෂේත්‍ර පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන්.
- කොවිඩ්-19 සම්බන්ධ නියාමන සහ අනුකූලතා අවශ්‍යතා අඛණ්ඩව අධීක්ෂණය කිරීම.

<p>වාර්ෂික වෙනස්වීම්</p>	<p>අවදානම් වර්ග මෙහෙයුම්, කීර්තිනාම</p>	<p>කාලරාමුව කෙටිකාලයේ සිට දිගුකාලය දක්වා</p>	<p>බලපාන ලද ප්‍රාග්ධනය</p>
<p>බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා</p>	<p>ඇල්මැති පාර්ශ්වකරුවන්</p>	<p>අදාළ GRI සහ සීමාව</p> <ul style="list-style-type: none"> <li>• 404: පුහුණුව සහ අධ්‍යාපනය - අභ්‍යන්තර</li> </ul>	<p>බලපාන ලද SDGs</p>

- අතිරේක තොරතුරු
- මූල්‍ය වාර්තා
- පාලනය
- කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
- අපගේ තීරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
- පූර්විකාව
- ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



ආර්ථිකය

මූල්‍ය අපරාධය

සන්දර්භය/විස්තරය

මූල්‍ය අපරාධ (අල්ලස, දූෂණය, වංචාව, මුදල් විගුද්ධිකරණයට එරෙහිව, ක්‍රෂ්ණවාදී මූල්‍යකරණයට එරෙහිව) සහ මූල්‍ය පද්ධතියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේදී බැංකු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

මූල්‍ය අපරාධ හඳුනා ගැනීමට හෝ වැළැක්වීමට අපොහොසත් වීම, අපගේ ගනුදෙනුකරුවන්ට සහ ප්‍රජාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරන අතර වැදගත් දඩ සහ දඬුවම්වලට යටත් වේ. මූල්‍ය ආධාර ලබා ගැනීමේ හැකියාව සහ අවදානමට ලක්විය හැකි අංශ සහ ව්‍යාපාරවල වැඩිවීම හේතුවෙන් මූල්‍ය අපරාධ අවදානම ඉහළ ගොස් ඇත.

වැඩිවීම සඳහා හේතු

- තාක්ෂණික දියුණුවේ සිසු ප්‍රමිතිය
- ඩිජිටල් අපරාධ

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- විස්තීර්ණ මූල්‍ය අපරාධ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි.
- අල්ලස් හා දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන් සංශෝධනය කිරීම සහ නව මෙවලම් සහ ඒවා ක්‍රියාත්මක කිරීම සංවර්ධනය.
- විශේෂිත මූල්‍ය අපරාධ අනුකූලතා කණ්ඩායම වැඩිදියුණු කිරීම සහ මූල්‍ය අපරාධ අනුකූලතා අධ්‍යාපනය සහ කාර්ය මණ්ඩල පුහුණුව ශක්තිමත් කිරීම.
- මූල්‍ය පද්ධති හරහා පාරිභෝගික දත්ත අවංකකම වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාවලි ස්ථාපිත කිරීම.

වාර්ෂික වෙනස්වීම  
▲

අවදානම් වර්ග  
මෙහෙයුම්, කීර්තිනාම, වෙළෙඳපොල

කාලරාමුව  
කෙටි කාලයේ සිට දිගුකාලය දක්වා

බලපාන ලද ප්‍රාග්ධනය

බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා

ඇල්මැති පාර්ශ්වකරුවන්

අදාළ GRI සහ සීමාව  
• 205: දූෂණ විරෝධය - අභ්‍යන්තර හා බාහිර  
• 206: තරඟකාරී හැසිරීම් විරෝධය - අභ්‍යන්තර හා බාහිර

බලපාන ලද SDGs

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව



පරිසරය

පාරිසරික ඔරොත්තුදීම

සන්දර්භය/විස්තරය

දිගුකාලීන තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම සහතික කිරීම සඳහා අපගේ පාරිසරික පියසටහන අඩු කිරීම සහ අපගේ මිහිතලය ආරක්ෂා කිරීම මගින් අඩු කාබන් ආර්ථිකයක් සඳහා දායකවීම.

එය ප්‍රමාණාත්මක වන්නේ ඇයි

අපගේ දෛනික මෙහෙයුම් වලදී මිහිතලය සුරැකීම සහ අපගේ පාර්ශ්වකරුවන් සඳහා ධනාත්මක දිගුකාලීන ප්‍රතිඵල නිර්මාණය කිරීම බැංකුවේ දිගුකාලීන තිරසාරභාවය සඳහා අත්‍යවශ්‍ය වේ. දේශගුණික විපර්යාසවල අන්තර් සම්බන්ධිත සහ කල්පවත්නා බලපෑම්, පාරිභෝගිකයින් ඔවුන්ගේ කාබන් බලපෑම අඩු කිරීම සඳහා මාරු වන බැවින් අපගේ පාරිසරික බලපෑම අවම කිරීමට සහ අපගේ අනාගත මෙහෙයුම් ආකෘතියේ අදාළත්වය සහතික කිරීමට පීඩනයක් ඇති කරයි.

වැඩිවීම සඳහා හේතු

පාරිසරික අභියෝග දේපළ හා වත්කම්වලට හානි සිදුකිරීමෙන් ගනුදෙනුකරුවන්ට සහ අපගේ ව්‍යාපාරයට මූල්‍ය අවදානම් ඇති කරයි. බැංකුවේ වත්කම්වලට භෞතික හානි හෝ ප්‍රතිපත්ති හෝ ප්‍රජා අපේක්ෂාවන් සමඟ නොගැලපීම හේතුවෙන් දුර්වල විය හැකි ඇපකර හෝ ආයෝජන ඇතුළත් වේ. අඩු කාබන් ආර්ථිකයකට මාරුවීම බැංකුවට නව අවස්ථා නිර්මාණය කරයි.

අපගේ ප්‍රතිචාරය/ප්‍රවේශය

- පාරිසරික, සමාජීය සහ පාලන ගැටළු සලකා බලා ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන ලදී.
- අපගේ නිසි කඩිසර ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම, අපගේ නිෂ්පාදන පරාසය තක්සේරු කිරීම සහ අඩු කාබන් ආර්ථිකයකට සංක්‍රමණය වීමට සහාය වීමට අභ්‍යන්තර හා ගනුදෙනුකාර හැකියාවන් ගොඩනැගීම මගින් දේශගුණික විපර්යාස සඳහා උපාය මාර්ගික ප්‍රතිචාර වර්ධනය කිරීම
- හරිත තාක්ෂණයේ ආයෝජනය කිරීමේදී පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගැනීම සඳහා අධ්‍යයන සහභාගිත්වය.
- ජලය, බලශක්තිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින් අපගේ සම්පත් විවක්ෂණශීලීව කළමනාකරණය කිරීම
- රජය සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ අපගේ අරමුණු පෙළගැස්වීම.

වාර්ෂික වෙනස්වීම



අවදානම් වර්ග

උපායමාර්ගික, මෙහෙයුම්, කීර්තිනාම

කාලරාමුව

කෙටිකාලයේ සිට දිගුකාලය දක්වා

බලපාන ලද ප්‍රාග්ධනය



බලපාන ලද කෙටිකාලීන සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා



ඇල්මැති පාර්ශ්වකරුවන්



අදාළ GRI සහ සීමාව

- 302: බලශක්තිය - අභ්‍යන්තර හා බාහිර
- 303: ජලය - අභ්‍යන්තර හා බාහිර
- 203: වක්‍ර ආර්ථික බලපෑම් - බාහිර

බලපාන ලද SDGs



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව





# 95

## → කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

මූල්‍ය ප්‍රාග්ධනය - 96

ව්‍යාපාර මාර්ග සමාලෝචනය - 114

නිෂ්පාදිත ප්‍රාග්ධනය - 120

බුද්ධිමය ප්‍රාග්ධනය - 128

මානව ප්‍රාග්ධනය - 136

සමාජීය හා සම්බන්ධතා ප්‍රාග්ධනය - 154

ස්වභාවික ප්‍රාග්ධනය - 170




අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## එයට ඇතුළත් දෑ

"ප්‍රාග්ධනය" හෝ "ස්කන්ධය" ලෙසද හැඳින්වෙන, මූල්‍ය ප්‍රාග්ධනය යනු ව්‍යාපාරයක ධනය ගොඩනගන සහ එහි පාර්ශ්වකරුවන්ගේ වටිනාකම් නිර්මාණය කරන මුදල්, ණය සහ වෙනත් ආකාරයේ අරමුදල් අනුව මනිනු ලබන ආර්ථික සම්පතකි.

## මූල්‍ය ප්‍රාග්ධනය තුළින් වටිනාකම නිර්මාණය



### ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මූල්‍ය ප්‍රාග්ධනය යනු කුමක්ද

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේදී, අපගේ මූල්‍ය ප්‍රාග්ධනය, මහා භාණ්ඩාගාරය විසින් දායක වූ මූල්‍ය සම්පත් සහ අපගේ ව්‍යාපාර මෙහෙයුම් හරහා උත්පාදිත අරමුදල්වලින් සෑදී ඇත. සමස්ථයක් ලෙස, ව්‍යාපාර කටයුතුවල නියැලීමට බැංකුවට ලබාගත හැකි දිගුකාලීන අරමුදල් ඉන් ආවරණය කරන අතර, සුදුසුකම් ලබන තත්ත්වයන් සපුරාලන ස්කන්ධ අරමුදල්, රඳවාගත් ඉපයීම් සහ ණය ඇතුළත්ය. අපගේ බැංකුකරණ මෙහෙයුම්වල ප්‍රමාණය අපගේ මූල්‍ය ප්‍රාග්ධන මට්ටම මත දඩුව රඳා පවත්නා බැවින් අපගේ මූල්‍ය කළමනාකරණයේ පාලනය විශාල වගකීමක් ලෙස අපි දකිමු.

නිර්මාණය කළ වටිනාකම	2021 දී ප්‍රධාන අභියෝග	2021 දී ප්‍රධාන අවස්ථා
<p><b>මූල්‍ය ප්‍රතිඵල:</b></p> <ul style="list-style-type: none"> <li>- බැංකු කොටස්හිමියන් සඳහා ප්‍රාග්ධන සපයන්නන්</li> </ul> <p><b>ආර්ථික වටිනාකම නිර්මාණය කිරීම:</b></p> <ul style="list-style-type: none"> <li>- ශ්‍රී ලංකා ආර්ථිකයේ පුළුල් පාර්ශ්වකරුවන් සඳහා</li> </ul>	<ul style="list-style-type: none"> <li>• පුද්ගලික අංශයට ණය වර්ධනය කළ පහත වැටීම</li> <li>• ආර්ථික මන්දගාමීත්වය</li> <li>• ප්‍රාග්ධනය මත පීඩනය</li> <li>• රජයේ සුරැකුම්පත්වල අනිවාර්ය ආයෝජනයෙන් උත්පාදිත ආදායම සහ ණය හා අත්තිකාරම් බෙදාහැරීම</li> <li>• අඩු පිරිවැය අරමුදල් වර්ධනය</li> <li>• ඉහළගිය බදු</li> </ul>	<p><b>පහත අවස්ථාවලදී ඉලක්කගත මූල්‍ය ප්‍රතිපත්ති:</b></p> <ul style="list-style-type: none"> <li>• අරමුදල් පිරිවැය අඩුකිරීම</li> <li>• ණය වර්ධනය ඇති කිරීම</li> <li>• ලාභදායීතා වර්ධනය</li> </ul>

**වැදගත් කරුණු**

**ඇල්මැති පාර්ශ්වකරුවන්**


**කෙටි කාලයේ සිට මැදි කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා**


#### මිනුම් දර්ශකය


<b>උපායමාර්ගික කාර්යසාධනය</b>		
<p>පොලී ආදායම් වර්ධනය</p> <p>↑ <b>7.3%</b></p> <p>2020 - 3.1%</p>	<p>පොලී ආදායම</p> <p>↑ <b>රු.බි. 131.4</b></p> <p>2020 - රු.බි. 122.5</p>	<p>ආදායමට පිරිවැය අනුපාතය</p> <p>↑ <b>33.29%</b></p> <p>2020 - 39.28%</p>
<b>පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම</b>		
<p>ස්කන්ධය මත ඉපයීම</p> <p>↑ <b>33.92%</b></p> <p>2020 - 20.15%</p>	<p>කොටසකට ලාභාංශය</p> <p>↑ <b>රු. 3.72</b></p> <p>2020 - රු. 1.06</p>	<p><b>තැන්පතු හා ණයවල වර්ධනය</b></p> <p>ණය හා අත්තිකාරම් (දුද්ධ වැඩිවීම)</p> <p>↓ <b>රු.බි. 22.1</b></p> <p>2020 - රු.බි. 62.4</p> <p>සංවලනය කළ තැන්පතු</p> <p>↓ <b>රු.බි. 192.6</b></p> <p>2020 - රු.බි. 221.9</p>
<b>ඉහළ ගිය අවදානම් පැතිකඩ</b>		
<p>වෙන්කිරීම ආවරණ අනුපාතය (අදියර 3)</p> <p>↑ <b>32%</b></p> <p>2020 - 30.38%</p>	<p>අක්‍රීය ණය අනුපාතය</p> <p>↑ <b>2.97%</b></p> <p>2020 - 2.79%</p>	<p><b>ශක්තිමත් ප්‍රාග්ධනය හා ද්‍රවශීලතාව</b></p> <p>මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය (CAR)</p> <p>↑ <b>20.83%</b></p> <p>2020 - 16.45%</p> <p>සියලු මුදල් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය (CAR)</p> <p>↓ <b>240.43%</b></p> <p>2020 - 307.22%</p>


අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්මාණය වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →


වෙනත් ප්‍රාග්ධනයන්ට සම්බන්ධතාව

 පුහුණුව සහ සංවර්ධනය තුළ ආයෝජනය මගින් සේවක දක්ෂතාව සහ කාර්යක්ෂමතාව වැඩි කරයි.

 සන්නාම ප්‍රතිරූපය සංවර්ධනයට අරමුදල් වැඩසටහන් සහ ශක්තිමත් බුද්ධිමය ප්‍රාග්ධනය නිර්මාණය කිරීම සේවක හැකියාවන් වර්ධනය කරයි.

 ආයතනික සමාජීය වගකීම් කටයුතුවලට සහයවීම සඳහා බැංකුව සහ ප්‍රජාව අතර බැඳීම ශක්තිමත් කරන අතර භෞතික හා ඩිජිටල් යටිතල පහසුකම්වල ආයෝජනය, ශක්තිමත් ගනුදෙනුකාර බැඳීම් නිර්මාණය කර කාර්යක්ෂම සැපයුම් ජාලය ශක්තිමත් කරයි.

 මූල්‍ය වශයෙන් සහය ලබන තීරසාර වැඩසටහන් බැංකුවේ කාබන් පියසටහන අඩුකරයි.

 ඩිජිටල් හා භෞතික යටිතලපහසුකම් වල ආයෝජන, බැංකුවේ වත්කම් පදනම් ශක්තිමත් කරයි.







සහග්‍ර සංවර්ධන අරමුණුවලට දායකත්වය

පුහුණු සහ සංවර්ධනය තුළ ආයෝජනය, ප්‍රජාව තුළ ආර්ථික සංවර්ධනය සහ වඩා යහපත් ජීවන තත්වයන් ඇති කරන අධ්‍යාපනය සහ සමාන අවස්ථා සේවකයින්ට ලබා දේ.

ඩිජිටල් හා භෞතික යටිතලපහසුකම්වල අරමුදල්කරණය තුළින් නිෂ්පාදන හා සේවාවන් හි නවෝත්පාදනවලට සහයවීම.




හුවමාරු වීම්

																		
	S	M	L	S	M	L	S	M	L	S	M	L	S	M	L	S	M	L
භෞතික හා ඩිජිටල් යටිතල පහසුකම් පුළුල්කිරීම තුළ ප්‍රාග්ධන ආයෝජනය																		
වියදම්කළ ආයෝජන	✓	▲	▲	●	●	●	▲	▲	▲	▲	▲	▲	●	▲	▲	●	▲	▲
නව උපකරණ සහ පද්ධති	✓	▲	▲	●	●	●	▲	▲	▲	▲	▲	▲	●	▲	▲			
ඩිජිටල් වැඩසටහන්වල භාවිතා කරන අපද්‍රව්‍ය/ස්වභාවික සම්පත්																✓	▲	▲
ගනුදෙනුකාර අත්දැකීම සහ සේවා තෘප්තිය													●	▲	▲			
කාර්ය මණ්ඩලය තුළ ආයෝජන																		
වියදම්කළ ආයෝජන	✓	●	●	▲	▲	▲	▲	▲	▲									
සේවක දක්ෂතා සංවිනය	✓	●	●	▲	▲	▲	▲	▲	▲									
සේවක සහභාගිත්වය හා පක්ෂපාතිත්වය				▲	▲	▲												
නිපුණතා සංවර්ධනය තුළ ආයෝජන																		
වියදම්කළ ආයෝජන	✓	▲	▲	▲	▲	▲	▲	▲	▲				▲	▲				
මානව ඵලදායිතාව	✓	▲	▲	▲	▲	▲							▲	▲				
වඩා සවිබල ගැන්වූ සහ දක්ෂ සේවක පිරිස	✓	▲	▲	▲	▲	▲	▲	▲	▲				▲	▲				
නිෂ්පාදන හා සේවාවන් හි නව්‍යකරණය හා වැඩකරන ආකාර	✓	▲	▲	▲	▲	▲							▲	▲				
ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති තුළ ආයෝජන																		
වියදම්කළ ආයෝජන	✓												▲	▲	▲			
සමාජ සංවර්ධනය හා කීර්තිනාමය	✓												▲	▲	▲			
පරිසරය කෙරෙහි ධනාත්මක බලපෑම																▲	▲	▲

S - කෙටිකාලීන M - මධ්‍ය කාලීන L - දිගුකාලීන ▲ - අගය වැඩිවීම ▼ - අගය අඩුවීම ● - අගය සංරක්ෂණය

රූපසටහන 11

අගය නිර්මාණයේ ධාවකයින් (DVC)



උත්පාදිත හා බෙදාහැර සෘජු ආර්ථික වටිනාකම GRI 201-1

වගුව 5

	2021 රු.මි.	2020 රු.මි.
උපද්‍රවන සෘජු ආර්ථික වටිනාකම:	<b>134,939</b>	127,547
මෙහෙයුම් වියදම්	<b>10,297</b>	10,207
තැන්පතු	<b>76,809</b>	87,622
සේවකයින්	<b>12,970</b>	9,967
ප්‍රාග්ධන සැපයීමකරුවන්	<b>3,500</b>	1,000
රජය (ලාභාංශ හැර)	<b>12,965</b>	9,745
රඳවාගත් සෘජු ආර්ථික වටිනාකම	<b>18,398</b>	9,007
බෙදාහැර සෘජු ආර්ථික වටිනාකම	<b>116,541</b>	118,540

ආදායම පිළිබඳ සාරාංශගත ප්‍රකාශය

වගුව 5

	2021 රු.මි.	2020 රු.මි.	2019 රු.මි.	(2020 ට අනුව 2021) වාර්ෂික ප්‍රතිශත වෙනස්වීම
<b>A</b> ශුද්ධ පොලී ආදායම	<b>54,629.6</b>	34,890.2	28,832.0	56.6
<b>B</b> ශුද්ධ පොලී නොවන ආදායම	<b>3,293.5</b>	4,880.5	3,067.3	(32.5)
මුළු මෙහෙයුම් ආදායම	<b>57,923.1</b>	39,770.7	31,899.3	45.6
<b>C</b> හානිකරණ අයකිරීම්	<b>4,304.4</b>	4,873.8	565.5	(11.7)
ශුද්ධ මෙහෙයුම් ආදායම	<b>53,618.6</b>	34,896.9	31,333.8	53.6
<b>D</b> මෙහෙයුම් වියදම	<b>19,074.9</b>	15,465.6	15,674.9	23.3
මෙහෙයුම් ලාභය	<b>34,543.8</b>	19,431.3	15,658.9	77.8
<b>E</b> මූල්‍ය සේවා මත බදු	<b>6,162.4</b>	3,786.7	5,197.2	62.7
<b>F</b> ආදායම් බදු පෙර ලාභය	<b>28,381.4</b>	15,644.6	10,461.6	81.4
ආදායම් බදු වියදම්	<b>6,261.8</b>	5,536.7	4,080.5	13.1
<b>F</b> වාර්ෂික ලාභය	<b>22,119.6</b>	10,107.9	6,381.2	118.8

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පුර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය


පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### අ. ස්ථිර ශුද්ධ පොලී ආදායම් වර්ධනය (DVC 1)

2020 වසරේ වාර්තාකළ රු.බි. 122.5ට වඩා 2021 දී පොලී ආදායම 7.3% කින් රු.බි. 131.4 දක්වා වර්ධනය විය. පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව ණය හා අන්තිකාරම්වලින් පොලී ආදායම තුළ 6.8%ක අඩුවීම හමුවීමත් රජයේ සුරැකුම්පත්, ණයකර හා ආයතනික ණය උපකරණ වැනි ණය හා වෙනත් උපකරණවල ආයෝජනය තුළ 17.0%ක වැඩිවීම මගින් මෙයට සහය විය. වසර තුළ ගනුදෙනුකාර තැන්පතු 15.5%කින් වැඩිවුවද, 2020 දී වාර්තාකළ රු.බි. 87.6ට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ රු.බි. 76.8 දක්වා 12.3%කින් පොලී වියදම පහත වැටුණි. මෙය පැවති වඩා අඩු පොලී අනුපාතයකට, වඩා අඩු ණයගැනීම් මට්ටමකට සහ රු.බි. 6.0ක ණයකර මුදාහැරීමට ප්‍රධාන වශයෙන් ආරෝපනය වේ.

පොලී වියදමේ අඩුවීම හා බැඳුණු පොලී ආදායම තුළ ඉහළයාම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 2020 දී වාර්තා කළ රු.බි. 34.9ට සාපේක්ෂව රු.බි. 54.6 දක්වා 56.6%කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. ශුද්ධ පොලී ආදායම තුළ විශේෂ වැඩිවීම සමඟ රු.බි. 1,510.0ට වාර්තාකළ පොලී උපයන වත්කම්වල 15.4%ක වර්ධනය හේතුවෙන්, ශුද්ධ පොලී ආන්තිකය (සාමාන්‍ය මුළු වත්කම්වල ප්‍රතිශතයක් ලෙස ශුද්ධ පොලී ආදායම) 2020 දී වාර්තාකළ 2.77%ට සාපේක්ෂව 2021 අවසානයේදී 3.71% දක්වා වර්ධනය විය.



### ණය විලම්භන කාල සහ ගෙවීම් කල්දැම්මි බලපෑම

පිරිනැමීම් ප්‍රතික්ෂේප කළ අය හැර අනෙකුත් සියලුම ගනුදෙනුකරුවන්ට බැංකුව ණය විලම්භන කාල සහ ගෙවීම් කල්දැම්මි ලබා දී ඇත. ණය විලම්භන කාල පහත පරිදි ලබා දී ඇත:

- 7.0% ක සහනදායී අනුපාතයකට
- විලම්භන කාලය මාස දෙකේ සිට මාස හය දක්වා වෙනස් වේ
- ණය කාලසීමාව අවසානයේ ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු විලම්භිත පොලී එකතු කරනු ලැබේ
- ඉතා සීමිත තත්ත්වයක් තුළ, එය මාස හයකින් ඔබ්බට දීර්ඝ කර ඇත

ගිවිසුම්ගත අනුපාතයට පොලී එකතු කර ඇත්නම්, බැංකුවට 2020 දී රු. බිලියන 4.8 උපයාගත හැකිව තිබුණු අතර, 7% ක සහන පොලී අනුපාතය ණය කාලසීමාව අවසානයේ එකතු කිරීමට එකඟතාවය සමග උපවිත පදනම මත රු. බිලියන 2.6 ක පොලී ආදායමකට හේතු වී ඇත. ඒ අනුව, 2020 දී රු. බිලියන 1.4 ක පොලී ආදායම මත එක් දින අලාභයක් බැංකුව තවදුරටත් දරන ලදී. සමස්තයක් වශයෙන් ගත් කල, බැංකුව 2020 දී මහ බැංකුව විසින් පනවන ලද විලම්භන හේතුවෙන් රු. බිලියන 3.6 ක මුළු අලාභයක් දරන ලදී.

2021 දී, බැංකුව විසින් මිලියන 1,391 ක විලම්භිත එක් දින අලාභයෙන් රු.මි. 288.4 ක පොලී ආදායම හඳුනාගන්නා ලද අතර 2021 දෙසැම්බර් 31 දිනට විලම්භිත එක් දින අලාභය රු. මිලියන 867.6 ක් ලෙස වාර්තා කරන ලදී. මෙයට කාල වෙනස සහ ගනුදෙනුකරුවන්ගේ පෙර ගෙවීම් හේතු විය.

**අනාගත දැක්ම**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උද්ධමන පීඩනයට මැඩ පැවැත්වීම සඳහා පොලී අනුපාත ඉහළ නැංවීමට අපේක්ෂා කරන බැවින්, පොලී ආදායමට වඩා වැඩි වියදමක් වියදම වැඩිවීමේ බලපෑම හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය හැකිලීමක් දැකිය හැකිය.

**ප්‍රධාන අවදානම**

තැන්පතුවලට සාපේක්ෂව අඩු වේගයකින් ණය දීම සහ රාජ්‍ය සුරැකුම්පත් කළඹ ප්‍රතිමිලකරණය හේතුවෙන් පොලී ආදායමේ වැඩිවීමට සාපේක්ෂව පොලී වියදම ඉහළ ප්‍රමාණයකින් වැඩිවේ.

අඩු කරන ලද ශුද්ධ පොලී ආන්තිකය සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සහ ආයෝජන සහ ව්‍යාප්තිය සඳහා අභ්‍යන්තරව ජනනය කරන ලද ප්‍රාග්ධනය කෙරෙහි සෘජුවම බලපෑමක් ඇති කළ හැකිය.

### ආ. පොලී නොවන ආදායමේ අඩුවීම (DVC II)


පොලී නොවන ආදායමට ශුද්ධ ගාස්තු සහ කොමිස් මත පදනම් වූ ආදායම, වෙළෙඳ කටයුතු වලින් ශුද්ධ ලාභය හෝ අලාභය, මූල්‍ය ආයෝජනවල සාධාරණ වටිනාකම් වෙනස්වීම් හේතුවෙන් ශුද්ධ ලාභය හෝ අලාභය, දේපල, පිරිසහ සහ උපකරණ විකිණීමෙන් ඇතිවන ලාභ/අලාභ වැනි අනෙකුත් මෙහෙයුම් ආදායම්, යන්ත්‍ර සහ උපකරණ, විනිමය අනුපාතවල වෙනස්වීමෙන් පැන නගින සහ සහ අලාභ, ලාභාංශ ආදායම ඇතුළත් වේ.

නව ණය ප්‍රදානය කිරීම මෙන්ම පවතින ණය කලින් පියවීමේ ප්‍රතිඵලයක් ලෙස සහ කාඩ්පත් නිකුත් කිරීමේ ශීඝ්‍ර වර්ධනය මෙන්ම කාඩ්පත් භාවිත කරන ගනුදෙනු ඉහළ යාමත් සමඟ, ශුද්ධ ගාස්තු සහ කොමිස් මත පදනම් වූ ආදායම 2020 දී වාර්තාකළ රු.බි. 2.6ට සාපේක්ෂව රු.බි. 2.8 දක්වා 11.2% කින් ඉහළ ගියේය.

අනෙක් අතට, වෙළෙඳ කළඹෙන් වෙළෙඳපොල ලාභ/(අලාභ) 2020 දී වාර්තාකළ රු.බි. 1.3ක ලාභයට සාපේක්ෂව රු.බි. 96.2 ක් අලාභයක් වාර්තා කළ අතර මෙය මූලික වශයෙන් ස්ථාවර ආදායම් සුරැකුම්පත්වල මිල අඩු කිරීමට තුඩු දෙන ඉහළයන පොලී අනුපාත මගින් මෙහෙයවනු ලැබේ. පසුගිය වසරේ එම කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 578ක ලාභයට අනුව රු. මිලියන 900ක අලාභයක් වාර්තාකළ ස්ථිර ආදායම් සුරැකුම්පත් වෙළඳ කළඹ තුළ අලාභයකට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

විදේශ විනිමය නැවත තක්සේරු කිරීම නිසා ඇතිවන පාඩු සහ ලාභාංශ ආදායම පහත වැටීම, ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම 36% කින් පහත වැටීමට ප්‍රධාන හේතු විය.

ප්‍රස්ථාරය 8



**අනාගත දැක්ම**

දුර්වල සාර්ව ආර්ථික දැක්ම හේතුවෙන් පොලී නොවන ආදායම අඩු මට්ටමක පැවතීමට සහ අඩු අනුපාතයකින් වර්ධනය වීමට ඉඩ ඇත.

**ප්‍රධාන අවදානම්**

අඩු ව්‍යාපාර විශ්වාසය, අඩු ඉවතදැරීමේ හැකි ආදායම, විනිමය අනුපාත, ක්ෂයවීම්, ඉහළ උද්ධමනය, ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යාම, ඉදිකිරීම් අංශයේ පසුබෑම, පොලී අනුපාත වැඩිවීම සහ නව ණය ගැනීම් කෙරෙහි බලපෑම්, දළ දේශීය නිෂ්පාදිතයේ අඩු වර්ධනය බැංකු අංශයට අහිතකර ලෙස බලපා ඇත.

වැඩි විස්තර සඳහා පිටු 26 සිට 37 දක්වා "මෙහෙයුම් පරිසරය" බලන්න.

**ඇ. පහළ හානිකරණය (DVC III)**


ණය පොතේ ගුණාත්මක භාවය පිළිබඳ පීඩනය පිළිබිඹු කරමින්, 2020 අවසානයේ දී වාර්තා වූ 2.79% ට සාපේක්ෂව අක්‍රීය ණය (දළ ණයට අක්‍රීය ණය) අනුපාතය 2021 අවසානයේ දී 2.97% දක්වා 18bps කින් පිරිහී ඇත. ආයතනික ණය කළඹේ අක්‍රීය ණයවල සැලකිය යුතු වැඩි වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය සහ අයකර ගැනීමේ ක්‍රියාමාර්ගවල වර්ධනයන් හේතුවෙන් පාරිභෝගික ණය නිෂ්පාදනවල අක්‍රීය ණය පහත වැටුණි.

හානිකරණ අයකිරීම් ගණනය කිරීමේදී, කොවිඩ්-19 න් පැන නගින අවිනිශ්චිතතාවය හේතුවෙන් ණය ගුණාත්මක භාවයට අහිතකර බලපෑම් අපේක්ෂා කළ බැවින්, 2020 වසරේදී ආයතනික මෙන්ම පාරිභෝගික ණය සම්බන්ධයෙන් සිදුකළ ඉහළ වෙන් කිරීම සලකා බැලීමෙන් 2021 වසරේදී බැංකුව ඉතා විවක්ෂණශීලී ප්‍රවේශයක් අනුගමනය කළේය. එහිදී මුළු අක්‍රීය ණය කළඹ 2019 දී වාර්තාකළ අගයට වඩා 101.4% කින් ඉහළ ගියේය. කෙසේවෙතත්, 2020 දී සිදුකළ පරිදි වඩා ඉහළ පරිමාණයකින් පවත්නා කාලසීමාව තුළ හානිකරණ වෙන් කිරීම වැඩි කිරීමට බැංකුවට අවශ්‍ය නොවීය.

එයට හේතුව අක්‍රීය ණය කළඹ තුළ වර්ධනය 2020 දී වාර්තාකළ අගයට සාපේක්ෂව රු.බි. 1.85 (12.4%) ක් වීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2021 වර්ෂය තුළ පාරිභෝගික ණය කළඹෙහි ධනාත්මක ප්‍රවාහයන් හානිකරණ අයකිරීම් පහත හෙලන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, වර්ෂය සඳහා වන හානිකරණ ගාස්තු පසුගිය වසර තුළ රු.බි. 4.9ක් වූ ඉහළ හානිකරණ අයකිරීම්වලට සාපේක්ෂව රු.බි. 4.3 දක්වා 11.7%කින් පහත වැටී ඇත. 2021 දී බැංකුව විසින් ණය සහ අත්තිකාරම් වලට අනුව රු.බි. 3 ක් සහ වෙනත් මූල්‍ය උපකරණවලට අනුව රු.බි. 1.3 හඳුනා ගන්නා ලදී.

වෙන්කිරීම් ආවරණ අනුපාතය - විශේෂිත සහ සාමාන්‍ය ප්‍රතිපාදන දෙකම ඇතුළුව - 2020 දී 38.6% ට සාපේක්ෂව 2021 දී 46.9% දක්වා ඉහළ ගියේය. එහි අදහස වූයේ 2021 දී පැවති මන්දගාමී ආර්ථික තත්ත්වයන්ගේ බලපෑම ග්‍රහණය කර ගැනීමට ප්‍රමාණවත් වෙන් කිරීම් සලසා ඇති බව සහතික කිරීමයි. බැංකු ක්ෂේත්‍රයේ වෙන්කිරීම් ආවරණ අනුපාතය 2020 වාර්තා වූ 61.3% සිට 75.7% කින් වැඩි විය. අදියර 3 ණය නිරාවරණයට සාපේක්ෂව 3 අදියරේ හානිකරණ අයකිරීම වන අදියර 3 වෙන්කිරීම් ආවරණ අනුපාතය 2020 වසරේදී වාර්තා කළ 30.4% සිට 32.0% දක්වා වැඩි වී ඇත.

ප්‍රස්ථාරය 9



**අනාගත දැක්ම**

ගෝලීය සහ ප්‍රාදේශීය මට්ටමින් සාර්ව ආර්ථික තත්ත්වයන් ප්‍රවේශමෙන් සමාලෝචනය කිරීමෙන් පසු ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා බැංකුව සිය ලාභදායීතාවයට හානි කරණ ගාස්තුවල බලපෑම අවම කිරීම සඳහා එකතු කිරීම් සහ අයකිරීම් ක්‍රියාවලීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.

**ප්‍රධාන අවදානම්**

වැටුප් අඩුකිරීම්, විරැකියාව සහ සිල්ලර මිල ඉහළ යාම ඇතුළත් ආර්ථිකය මත පවත්නා කොවිඩ්-19 බලපෑම් හේතුවෙන් බැංකු ගනුදෙනුකරුවන් කෙරෙහි වන පීඩනය ගනුදෙනුකරුවන්ගේ ආපසු ගෙවීමේ සහ ණය ගැනීමේ හැකියාව අඩු කිරීමට හේතු විය.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරවද්‍ය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකාරය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ විශ්ලේෂණය

අපගේ තීරණ වර්ධන ක්‍රියාමාර්ගය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021


### අ. ඉහළ යන මෙහෙයුම් පිරිවැය (DVC IV)

සේවක පිරිවැය, ක්ෂයවීම් සහ ක්‍රමක්ෂය සහ අනෙකුත් පොදු කාර්ය වියදම් ඇතුළත් මෙහෙයුම් වියදම් විවිධ පිරිවැය ඉතුරුම් උපාය මාර්ග සහ මූල්‍යපිරීම් නොනතකා 23.3% ක වැඩිවීමක් පිළිබිඹු කරමින් 2020 දී පැවති රු.බි. 15.5 සිට 2021 දී, රු.බි. 19.1 දක්වා වැඩිවිය.

මෙහෙයුම් වියදම් වලින් 68.0% ක් සඳහා දායක වන - සේවක වියදම් 2020 වාර්තා වූ රු.බි. 10.0 ට සාපේක්ෂව 30.1% කින් රු.බි. 13.0 දක්වා ඉහළ ගියේය. එයට ජනවාරි 01 දින සිට බලාත්මක වූ වැටුප් වැඩිවීම් පිළිබඳ සාමූහික ගිවිසුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම හේතු විය.

මෙහෙයුම් වියදම්වලින් 7.3% ක් නියෝජනය කරන ක්ෂයවීම් සහ ක්‍රමක්ෂය වියදම් පසුගිය වසරේ රු.බි. 1.2ට සාපේක්ෂව රු.බි. 1.4 දක්වා 11.7% කින් ඉහළ ගියේය. සයිබර් ආරක්ෂාව ශක්තිමත් කරමින් ගනුදෙනුකාර ඩිජිටල් අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා නව තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සඳහා කරන ලද ආයෝජනයන් මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය.

පරිපාලන හා ආයතනික වියදම් සහ අධ්‍යක්ෂවරුන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් මෙහෙයුම් වියදම් 2021 වසර තුළ රු. බිලියන 4.7 දක්වා 10.8% කින් වැඩි විය. එසේ වුවත්, ආදායම් පදනමේ වර්ධනයේ පසුබිම මත, බැංකුවේ පිරිවැයට ආදායම් අනුපාතය (බදු නොමැතිව) 33.3% ට සමීප වූ අතර විශේෂයෙන් 2020 හි 39.3% ට මෙන්ම බැංකු කර්මාන්තයේ 48.1% වඩා අඩුවිය.



#### අනාගත දැක්ම

උද්ධමනය ඉහළ යාමේ අවස්ථා මධ්‍යයේ වියදම් ඉලක්කම් දෙකකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ක්‍රියාවලි, ස්වයංක්‍රීයකරණය, තිරසාර කළමනාකරණ ව්‍යවහාර සහ සම්පත් සංරක්ෂණය ක්‍රමවත් කිරීම තුළින් බැංකුව පිරිවැය කළමනාකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇත.


#### ප්‍රධාන අවදානම්

පද්ධති, තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ ඩිජිටල්කරණයේ ආයෝජන පවත්වා ගනිමින් පිරිවැය මැඩපැවැත්වීම තුළනය කිරීම.

### ඉ. බදුකරණය තුළින් දායකවීම (DVC V)

වර්ෂය තුළදී, බදු හරහා ජාතිය වෙත බැංකුවේ දායකත්වය 2020 දී රු. බිලියන 9.3ට සාපේක්ෂව රු. බිලියන 12.4ක් විය. මුළු බදුවලට ආදායම් බදු සහ මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද (වැට්) ඇතුළත් වේ. ඉහළ පෙළේ වර්ධනයට අනුකූලව, වසර සඳහා ආදායම් බද්ද රු. බිලියන 6.3 ක් වූ අතර එය 2020 දී වාර්තා කරන ලද රු. බිලියන 5.5ට සාපේක්ෂව 13.1%ක වැඩිවීමකි. මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද (වැට්) ද 2020 දී වාර්තා කළ රු.බිලියන 3.8ට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ රු. බිලියන 6.2 දක්වා 62.7%කින් ඉහළ ගියේය.

ආදායම් බදු අනුපාතිකය 28% සිට 24% දක්වා අඩුවීම මෙන්ම රු. මිලියන 771 ක් වූ පෙර වසරවලින් අතිරික්ත ප්‍රතිපාදන (ශුද්ධ) ආපසු හැරවීම හේතුවෙන් 2021 සඳහා මුළු ඵලදායී බදු අනුපාතය පසුගිය වසරේ 35.4% සිට 2021 දී 22.1% දක්වා අඩු විය.



#### අනාගත දැක්ම

සාර්ව ආර්ථික පසුබිම මත බදු වියදම් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

#### ප්‍රධාන අවදානම්

අඩු ව්‍යාපාර විශ්වාසය, අඩු ඉවත දැමිය හැකි ආදායම, විනිමය අනුපාතික ක්ෂය වීම, ඉහළ උද්ධමනය, පොලී අනුපාත වැඩි වීම, බැංකු කර්මාන්තය කෙරෙහි සමස්ත අහිතකර බලපෑමක් ඇති කරයි.

වැඩි විස්තර සඳහා පිටු 26 සිට 37 දක්වා "මෙහෙයුම් පරිසරය" බලන්න.



## ඊ. ලාභදායීතාව (DVC VI)

ප්‍රස්ථාරය 12


බැංකුව සමාලෝචිත වර්ෂය සඳහා 2020 දී වාර්තාකළ රු. බිලියන 15.6 සිට 81.4% ක වර්ධනයක් සමඟ රු. බිලියන 28.4 ක බදු පෙර ලාභයක් වාර්තා කළේය. එයට ප්‍රධාන වශයෙන් පොලී වියදම් අඩු වීම හේතු විය.

ආර්ථික කටයුතු කෙරෙහි කොවිඩ්-19 බලපෑමේ පසුබෑම හමුවේ බැංකුව සැලකිය යුතු ප්‍රතිඵලයක් අත්කරගත් අතර, 2020 දී වාර්තාකළ රු. බිලියන 10.1ට සාපේක්ෂව රු. බිලියන 22.1ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, එය 118.8% ක වර්ධනයකි. සාමාන්‍ය කොටසක ඉපැයීම් ද 2020 දී රු. 10.75 සිට 2021 දී රු. 23.53 දක්වා වැඩි වී ඇත.

බැංකුවේ කාර්යසාධනයට අනුකූලව, ස්කන්ධය මත ඉපැයීම (ROE) 2020 අවසානයේ 20.15% සිට 2021 දෙසැම්බර් 31 වන විට 33.92% දක්වා වැඩි දියුණු විය. එසේම, වත්කම් මත ඉපැයීම (ROA) ද වසරකට පෙර වාර්තා වූ 1.24% ට සාපේක්ෂව 2021 අවසානයේ දී 1.93% දක්වා වැඩි විය.

බැංකුවේ තිරසාර මෙහෙයුම් කාර්යසාධනය සඳහා සුදුසු දර්ශකයක් ලෙස අපි අපගේ බදු පසු ලාභය සලකමු. පහත ප්‍රස්ථාරය 2021 වසරේ ඉපැයීම් කාර්ය සාධනය ව්‍යුත්පන්න කරන සාධක සාරාංශ කරයි.

කොටසකට ලාභය



### අනාගත දැක්ම


ඉහළ උද්ධමන පරිසරයක් සහ ණය සහ අත්තිකාරම් කළඹේ මධ්‍යස්ථ වර්ධනයක් මධ්‍යයේ ලාභදායීත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට බැංකුව උත්සාහ කරනු ඇත.

### ප්‍රධාන අවදානම්

සාධාරණ පොලී පැතිරීමක් කළමනාකරණය කිරීමෙන් අපි ධනාත්මක නමුත් මන්දගාමී ලාභ වර්ධනයක් අපේක්ෂා කරමු.

ප්‍රස්ථාරය 13

ඉපැයීම් මත බලපෑම



## විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි වෙනස්වීම්

විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි ලාභය තුළ වැඩිවීම සඳහා ප්‍රධාන දායකත්ව සාධකය ආදායම් ප්‍රකාශයට වර්ගීකරණය කරනු නොලබන අයිතම හේතු විය. 2020 වසරේ අගයට සාපේක්ෂව වඩා ඉහළ මට්ටම් අනුපාතයකට පශ්චාත් සේවක ප්‍රතිලාභ බැඳීම් නැවත මැනීම හේතුවෙන් රු. බිලියන 3.3ක ලාභයක් සිදුවිය. බදු අනුපාත 28% සිට 24% දක්වා අඩු කිරීම හේතුවෙන් විලම්භිත බදු ආපසු හැරවීම නිසා ප්‍රතිඵලයෙන් අතිරික්තය තුළ වෙනස්වීමෙන් බැංකුව රු. මිලියන 371 (ඉදිරි බදු) ලාභයක් වාර්තා කළේය.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය


අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

ප්‍රස්ථාරය 14

ස්කන්ධය මත ඉපයීම විශේෂණය




වගුව 7

	2017	2018	2019	2020	2021
දුද්ධ පොලී ආදායම/සාමාන්‍ය වත්කම්	2.6%	2.4%	2.6%	2.7%	<b>3.7%</b>
පොලී නොවන ආදායම/සාමාන්‍ය වත්කම්	0.4%	0.1%	0.3%	0.4%	<b>0.2%</b>
හානිකරණය/සාමාන්‍ය වත්කම්	-0.1%	-0.1%	-0.1%	-0.4%	<b>-0.3%</b>
මුළු මෙහෙයුම් වියදම්/සාමාන්‍ය වත්කම්	-1.1%	-1.4%	-1.4%	-1.2%	<b>-1.3%</b>

ප්‍රස්ථාරය 15

ලාභදායීතා අනුපාත



සාරාංශගතකළ මූල්‍ය තත්ත්ව පිළිබඳ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනට

**A** මුළු වත්කම්

**E** මුදල් හා මුදලට සමාන දෑ

බැංකුවල ඇති තැන්පතු

**C** ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ

සාධාරණ වටිනාකමට අගයකළ ලාභය සහ අලාභය තුළින් හඳුනාගත් මූල්‍ය වත්කම්

ක්‍රමිකය පිරිවැයට මූල්‍ය වත්කම්

**B** ණය සහ අත්තිකාරම්

**C** ණය සහ වෙනත් උපකරණ

වෙනත් විස්තීරණ ආදායම විස්තරාත්මක ආදායම

තුළින් සාධාරණය වටිනාකමට අගයකළ මූල්‍ය වත්කම්

පරිපාලිත සමාගම්වල ආයෝජන

දේපල, පිරිසහ සහ උපකරණ

භාවිතා කිරීමේ අයිතිය ඇති වත්කම්

කීර්තිනාමය හා අස්පාය වත්කම්

විලම්භිත බදු වත්කම්

**D** වෙනත් වත්කම්

**F** මුළු වගකීම්

**G** බැංකුවලට ගෙවිය යුතු

**H** ක්‍රමිකය පිරිවැයට මූල්‍ය වගකීම්

තැන්පත්කරුවන්ට ගෙවිය යුතු

**G** අනෙකුත් ණයකරුවන්ට ගෙවිය යුතු

**I** කල්බදු වගකීම්

**G** නිකුත්කළ ණය සුරැකුම්පත්

**I** විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම්

වර්තන බදු වගකීම්

වෙනත් වගකීම්

පරිපාලිත සමාගම්වලට ගෙවිය යුතු

**J** මුළු කොටස්ගිණියන්ගේ ස්කන්ධය

ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරුණු ප්‍රාග්ධනය

ව්‍යවස්ථාපිත සංචිත අරමුදල

රඳවාගත් ඉපයීම්

අනෙකුත් සංචිත

මුළු ස්කන්ධය සහ වගකීම්

**I** අසම්භාව්‍ය බැරකම් සහ බැඳීම්

වගුව 8

2021 රු. මිලියන	2020 රු. මිලියන	2019 රු. මිලියන	(2020 අනුව 2021) වාර්ෂික වෙනස %
1,579,097.7	1,363,808.4	1,157,966.7	
7,656.0	6,492.0	5,376.7	17.9
7,120.7	13,253.5	12,364.5	(46.3)
-	19.9	11.6	(100.0)
19,572.9	11,221.7	11,459.9	74.4
538,941.8	516,795.2	454,395.0	4.3
935,350.1	754,233.3	615,634.3	24.0
13,817.6	15,271.8	3,478.8	(9.5)
4,811.0	4,811.0	4,811.0	0.0
15,045.6	15,315.8	14,163.5	(1.8)
1,205.9	1,226.2	1,073.5	(1.7)
816.1	688.0	-	18.6
1,104.8	1,446.2	-	
33,655.3	23,033.8	35,197.9	46.1
1,503,085.0	1,309,394.5	1,113,589.3	14.8
7,686.6	12,862.3	35,045.3	(40.2)
1,428,467.4	1,237,123.8	1,016,574.3	15.5
7,719.5	8,159.6	21,203.2	(5.4)
1,292.1	1,274.7	1,066.9	1.4
37,529.0	31,773.8	26,691.7	18.1
8,590.6	11,600.4	6,508.7	(25.9)
4,596.2	612.2	-	650.7
7,200.0	5,983.9	5,951.5	20.3
3.5	3.8	0.5	(6.7)
76,012.8	54,413.9	44,377.3	39.7
9,400.0	9,400.0	9,400.0	0.0
5,174.2	4,068.3	3,562.9	27.2
13,727.8	14,399.6	4,464.4	(4.7)
47,710.7	26,546.1	26,950.0	79.7
1,579,097.7	1,363,808.4	1,157,966.7	15.8
13,023.2	25,787.1	10,355.2	(49.5)


### අ. වඩා ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනය (DVC VIII)

බැංකුවේ වත්කම් පදනම 2020 අවසානයේ දී වාර්තා කළ රු. ට්‍රිලියන 1.4ට වඩා 2021 අවසානයේදී රු. ට්‍රිලියන 1.6 දක්වා 15.8% කින් වර්ධනය විය. ශේෂ පත්‍රයේ වර්ධනයට 2020 දී රු. බිලියන 798.8ට සාපේක්ෂව රු. බිලියන 980.7 දක්වා 24.0% කින් ඉහළ ගිය ආයෝජන සමග 2020 අවසානයේ දී රු. බිලියන 516.8 ට සාපේක්ෂව රු. බිලියන 538.9 දක්වා ලගාවීමට 4.3%කින් ශුද්ධ ණය සහ අත්තිකාරම්වල පුළුල්වීම මගින් සහාය දක්වන ලදී.

වර්ෂය තුළ, බැංකුව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) වෙත පිරිනමන ලද රුපියල් බිලියන 59.4ක් වටිනා ණය, ණය උපකරණ ලෙස නැවත වර්ගීකරණය කරන ලදී. ණය සහ අත්තිකාරම්වල 17.8% ක වර්ධනයක් සමඟින් 2021 දී රු. බිලියන 538.9 ක් සඳහා දායක වූ අතර, බැංකුව මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පිරිනමන ලද ණය උපකරණ ලෙස නැවත වර්ගීකරණය කිරීම සැලකිල්ලට නොගෙන රු. බිලියන 980.7 දක්වා 15.3% කින් ආයෝජන වර්ධනය විය.

වගකීම් පෙරමුණෙන්, බැංකුවේ තැන්පතු පදනම 2021 අවසානයේදී රු. ට්‍රිලියන 1.4 දක්වා වැඩි වූ අතර, ඒ තුළින් පසුගිය වසරේ රු. ට්‍රිලියන 1.2 සිට 15.5%ක වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේවෙතත්, අපගේ ණය ගැනීම් 2021 අවසානයේදී රු. බිලියන 52.9 ස්ථාවර මට්ටමේ අඛණ්ඩව පැවතුණි.

ප්‍රස්ථාරය 16



### ආ. අභියෝග හමුවේ ණය දීමේ වර්ධනය

නිවාස හා දේපළ, ණය, පුද්ගලික ණය, වාහන ණය, අධ්‍යාපනික ණය, සංගත ණය, බැංකු සහ මූල්‍ය ආයතනවලට ණය මෙන්ම උකස් අත්තිකාරම්, කාර්ය මණ්ඩල ණය, රජයට ණය සහ ප්‍රති විකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුදු කුම්පත් (Reverse REPO) වැනි කාලීන ණයවලින් සමන්විත මුළු වත්කම්වලින් 34.1%ක් ණය සහ අත්තිකාරම් සඳහා දායක විය.

“ආයතනික ණය” සිට “ආයතනික ණය උපකරණ” දක්වා රු. බිලියන 59.4 ක් වූ ණය වටිනාකම නැවත වර්ගීකරණය පූර්ව මාස දොළහ තුළ වාර්තා කළ රු. බිලියන 516.8ට සාපේක්ෂව ඉහත “ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනය” යටතේ සාකච්ඡා කර ඇති පරිදි 2021 දෙසැම්බර් වන විට රු. බිලියන 538.9 කින් පමණක් මුළු ණය සහ අත්තිකාරම් වැඩිවීමට හේතු විය. පුද්ගල පරිභෝජනය (49.3%), නිවාස (30.1%), යටිතල පහසුකම් (15.2%), සහ ආයතනික ණය (19.8%) සඳහා ලබාදුන් ණය 2021 අවසානය වන විට දළ මට්ටමින් ණය සහ අත්තිකාරම් කළඹෙහි ආධිපත්‍යය දැරීය.

බැංකුවේ දළ අක්‍රීය ණය අනුපාතය වත්කම්වල ගුණාත්මකභාවයේ පිරිහීම පිළිබිඹු කරමින් 2020 අවසානයේදී වාර්තා කළ 2.79% සිට 18bps කින් 2.97% දක්වා වැඩි විය.

අදියර 2 සහ අදියර 3 ණය සහ අත්තිකාරම් පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 10.2% කින් සහ 16.3%කින් වැඩි වූ අතර, බැංකුවේ සමුච්චිත භානිකරණය විවක්ෂණ වෙන්කිරීම් පිළිබිඹු කරමින් අදියර තුන තුළ වැඩි විය. අදියර 2 සහ අදියර 3 ණයට අනුව භානිකරණ ආවරණය පිළිවෙලින් 139.6% සහ 22.5% දක්වා වර්ධනය විය. කෙසේ වෙතත්, බැංකුවේ ණයවල ගුණාත්මකභාවය 2021 අවසානයේ දී 4.47% ක ක්ෂේත්‍රයේ සාමාන්‍යට සන්සන්දනාත්මකව ස්ථාවර ආකාරයකින් පවත්වා ගන්නා ලදී.

### ඇ. ආයෝජන සඳහා අවස්ථාවන් උදාකර ගැනීම (DVC VII)

බැංකුවේ ස්කන්ධය සහ ණය උපකරණවල මුළු ආයෝජන කළඹ 2020 දී වාර්තාකළ රු. බිලියන 798.8ට සාපේක්ෂව 2021 අවසානයේදී රු. බිලියන 980.7ක් අත්කර ගනිමින් 33.3%ක වර්ධනයක් දක්නට ලැබුණි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපේක්ෂ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ඇකෂියා  
පූර්විකාව  
චාර්මික වාර්තාව 2021  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්මික වාර්තාව 2021

රජයේ සුරැකුම්පත්, ආයතනික ණය උපකරණ සහ භාර සහතික ඇතුළු ණය උපකරණ මුළු කළඹෙන් 99.3%ක් නියෝජනය කළ අතර, ඉතිරිය ස්කන්ධ සුරැකුම්පත් වලින් සමන්විත විය. ස්කන්ධ වෙළෙඳපොළේ පැවති ඉහළ යාමේ වේගය හේතුවෙන් බැංකුවේ ස්කන්ධ කළඹ 2020 දී පැවති රු. බිලියන 4.2 සිට 2021 අවසානයේ දී රු. බිලියන 5.2 දක්වා 17.5% කින් වර්ධනය විය.

### ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ

2020 මූල්‍ය තත්වයෙන් පෙන්නුම් කරන ලද ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවල ශේෂය 2021 පෙබරවාරි 20 දිනෙන් කල් ඉකුත් වූ ගිවිසුම් සමඟ ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත ලබාදෙන ලද රු. බිලියන 2.0 මගින් ඇති කරන ලද පොලී අනුපාත අවදානමට සාපේක්ෂව වැට්ටීම පිණිස ඩිප්ලෝමේට් බැංකුව සමඟ ඇති කර ගත් හුවමාරු කිරීම් නියෝජනය කරයි.

### දේපල, පිරියත හා උපකරණ

ප්‍රධාන වශයෙන් දේපල, පිරියත සහ උපකරණ (මෝටර් වාහන හැර) අනෙකුත් වර්ගීකරණ මිලදී ගැනීම්වල ඉහළ යාම හේතුවෙන්, මේවා පසුගිය වසරේ වාර්තාකළ රු. බිලියන 15.3 සිට රු. බිලියන 15.0 දක්වා 1.8%කින් සුළු වශයෙන් පහත වැටී ඇත.

### භාවිතයට අයිතිය ඇති වත්කම්

2019 සිට ක්‍රියාත්මක කරන ලද SLFRS 16, "කල්බදු" මගින් සමහර කෙටි කාලීන කල්බදු වත්කම් සහ අඩු වටිනාකම් ඇති වත්කම් ඉවත් කරමින් මූල්‍ය තත්ව ප්‍රකාශනය මත සියලුම කල්බදු ගිවිසුම් හඳුනා ගැනීම බදු ගැණුම්කරුට අවශ්‍ය වන අතර, LKAS 17, "කල්බදු" මගින් මූල්‍ය කල්බදුදක් (මූල්‍ය තත්වය මත) සහ මෙහෙයුම් කල්බදුදක් (ශේෂ පත්‍රයෙන් පිට) අතර වෙනසක් සිදු කිරීම අවශ්‍ය විය. ඒ අනුව, බැංකුව විසින් 2021 දෙසැම්බර් 31 දිනට එහි මූල්‍ය තත්වය තුළ "භාවිතා කිරීමට අයිතිය ඇති වත්කම්" ලෙස රු.බි. 1.2ක් වන සියලුම කල්බදු ගිවිසුම් සඳහා අනුරූප කල්බදු වගකීමක් හඳුනා ගන්නා ලදී.

### පරිපාලිත සමාගම්වල ආයෝජන

අත්කරගැනීම් හෝ ඒකාබද්ධ කිරීම් කිසිවක් නොතිබීම හේතුවෙන්, පරිපාලිත සමාගම්වල ආයෝජන 2021 වසර අවසානයේදී රු.බි. 4.8 මට්ටමේ අඛණ්ඩව පැවතුනි. මෙයට එක්වීම් ෩ක් මැනවින්ම කම්පැනි ලිමිටඩ් හි රු. බිලියන 1.7 සහ සම්පූර්ණයෙන්ම අයත් පරිපාලිත සමාගමක් ලෙස ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව තුළ ආයෝජනය කළ රු.බි. 3.1 ඇතුළත්ය.

### අ. අනෙකුත් වත්කම්වල ඉහළ යාම

ලැබියයුතු දෑ, පෙර ගෙවීම්, ජෙප්පේඩ් පුරවැසියන්ට පොලී ගෙවීම මත භාණ්ඩාගාරයෙන් ලැබියයුතු දෑ, භාණ්ඩාගාරයට දුන් අත්තිකාරම් ලැබිය යුතු සහ කල්පිත බදු/රඳවාගැනීමේ බදු ඇතුළත්වන පොලී ඉපයුම් නොමැති අනෙකුත් වත්කම් 2021 අවසානයට 2.1%ක් නියෝජනය කරන ලදී. මේවා භාණ්ඩාගාරයෙන් ලැබියයුතු පොලිය තුළ වැඩිවීම හේතුවෙන් 2020 දී රු.බිලියන 23.0 සිට 2021 දී රු. බිලියන 33.7 දක්වා 46.1%කින් වැඩි වී ඇති අතර එය වෙනත් වත්කම්වලින් 50%ක් සඳහා දායක වේ.

### ඉ. මුදල් හා මුදලට සමාන දෑ සහ බැංකු සමඟ ස්ථාපනයන් කළමනාකරණය

මුදල් හා මුදලට සමාන දෑ අතැති මුදල්, බැංකුවල ශේෂ සහ ඇමතුම් සහ කෙටි දත්වීමට මුදල්වලින් සමන්විත වේ. 2020 හා සැසැදීමේදී අතැති මුදල්වල වැඩිවීම මගින් ඇති වූ රු. බිලියන 7.7ක බැංකුවේ නිරුචිත සංඛ්‍යා 17.9කින් වැඩි විය.

බැංකුව සමඟ ස්ථාපනයන් යනු බැංකුව තුළ ස්ථාපිත කෙටි කාලීන තැන්පතු වන අතර, එය පසුගිය වසරේ වාර්තාකළ රු. බිලියන 13.3ට සාපේක්ෂව 2021 දී රු. බිලියන 7.1 දක්වා 46.3% කින් වේගයෙන් පහළ වැටුණි. මුදල් හා මුදලට සමාන දෑ සහ බැංකුව සමඟ ස්ථාපනයන් බැංකුව විසින් එහි කෙටිකාලීන බැඳීම් සඳහා භාවිතා කරන අතර, ඇතිවන ද්‍රවශීලතා අවශ්‍යතා ප්‍රමාණවත් පරිදි සපුරාලීම සඳහා පවත්වා ගෙන යනු ලැබේ.

### ඊ. මුළු වගකීම්

මුළු වගකීම් 2020 දී රු. ට්‍රිලියන 1.3 සිට රු. ට්‍රිලියන 1.5 දක්වා 14.8%කින් වැඩිවිය. මෙයට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ණය ගැනීම් සහ ප්‍රතිවිකුණුම් ණය ගැනීම් ඇතුළත්වන බැංකුවලින් ණයගැනීම්වල 40.2%ක අඩුවීම හමුවේ වූ අතර

එයට විදේශ විනිමය ණය ගැනීම් සහ නිකුත් කළ ණය සුරැකුම්පත් සමඟ ගනුදෙනුකාර තැන්පතු වල වැඩිවීම සහ පසුගිය වසරට සාපේක්ෂව විශාල ප්‍රතිලාභ බැඳීම තුළ 25.9%කින් අඩුවීම හේතු විය.

### උ. අපගේ ණය පැතිකඩ විවක්ෂණව කළමනාකරණය කිරීම (DVC IX)

මූල්‍ය ආයතනවලින් ණය ගැනීම්, ප්‍රති විකුණුම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත් සහ සුළු වශයෙන් නිකුත් කළ ණය සුරැකුම්පත් ඇතුළත්වන බැංකුවේ මුළු ණයගැනීම් වසරකට පෙර වාර්තාකළ රු. බිලියන 52.8ට සාපේක්ෂව 2021 දෙසැම්බර් රු. බිලියන 52.9 දක්වා 0.3% කින් වැඩි විය. මෙයට බැංකුවලට ගෙවිය යුතු දෑ හි අඩුවීම සහ පවත්නා පොලී අනුපාත පාලනය ප්‍රාග්ධනකරණය කරමින් දිගුකාලීන අඩු පිරිවැය අරමුදල් මූලාශ්‍ර කරා විතැන්වීමට බැංකුවේ පරමාර්ථය සමඟ නිකුත් කළ ණය සුරැකුම් පත්වල වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු විය.

### බැංකුවලට ගෙවිය යුතු

අයිරා, ඇමතුම් මුදල් ණයගැනීම්, බැංකු වලින් ණය ගැනීම් සහ ප්‍රති විකුණුම් ගිවිසුම් නියෝජනය කරන බැංකුවලට ගෙවිය යුතු දෑ 2020 දී රු. බිලියන 12.9 සිට රු. බිලියන 7.7 දක්වා 40.2%කින් වේගයෙන් පහත වැටී ඇත. විදේශ විනිමය ණයගැනීම්වල වැඩිවීම හමුවේ ප්‍රති විකුණුම් ගිවිසුම් කළඹ යටතේ විකුණන ලද සුරැකුම්පත්වල 92.0%ක අඩුවීම එයට හේතු විය. මෙයට ප්‍රධාන වශයෙන් වසර තුළ පැවති අතිරික්ත මුදල් සහ අඩු පිරිවැය තැන්පතු වල වැඩිවීම දායක විය. වසර තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීමට ඉන්දියන් බැංකුවෙන් ඇ.ඩොලර් මිලියන 20ක සහ ඉන්දියන් ඕවර්සීස් බැංකුවෙන් ඇ. ඩොලර් 15 ක කාලීන ණය පහසුකම ලබාගැනීම මගින් විදේශ විනිමය ණය ලබාගැනීම 2020 දී වාර්තාකළ රු. මිලියන 6.2ට වඩා රු. මිලියන 7.1 දක්වා 15.3%කින් වැඩි වී ඇත.

### වෙනත් ණයකරුවන්ට ගෙවිය යුතු

"බැංකුවලට ගෙවිය යුතු" යටතේ හඳුනාගත් කොටස් ඉවත් කරමින් ප්‍රති විකුණුම් ණය ගැනීම් පමණක් ඇතුළත්වන වෙනත් ණයකරුවන්ට ගෙවිය යුතු දෑ හේතුවෙන්, පසුගිය වසරේ වාර්තාකළ රු. බිලියන 8.2ට සාපේක්ෂව 2021 දී රු. බිලියන 7.7 දක්වා 5.4%කින් පමණක් ණය ගැනීම් අඩුවිය.

### නිකුත්කළ ණය සුරැකුම්පත්

නිකුත්කළ ණය සුරැකුම්පත්වලට, සුරැකුම් නොකළ නිදහස් කළ හැකි ද්විතියික ණයකර සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් නොකළ නිදහස් කළ හැකි ණයකර ඇතුළත්ය. 2021 දෙසැම්බර් අවසානයට නිකුත් කළ ණය සුරැකුම්පත් කළඹ බැංකුවේ ණය දීමේ කටයුතු වැඩි කිරීමට රු. බිලියන 11.5ක් වටිනා සුරැකුම් නොකළ ණයකර නිකුතුව හේතුවෙන් වසරකට පෙර වාර්තාකළ රු. බිලියන 31.8 සිට රු. බිලියන 37.5 දක්වා 18.1%කින් ඉහළ ගියේය


තවද, මහ බැංකුව සමඟ රුපියල්./ඇ.එ.ඩො හුවමාරු ගිවිසුම් අවලංගු කිරීමේ මූල්‍ය අවශ්‍යතා සඳහා අර්ධ වශයෙන් මුදල් යෙදවීම සඳහා 2019 දී කළඹෙහි රු. බිලියන 20.0 ක් වටිනා ණයකර නිකුත් කරන ලද අතර, බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ශක්තිමත් කිරීමට, සහ බැංකුවේ වත්කම් සහ වගකීම් කළඹ අතර කල්පිරීම තුළ නොගැලපීම අඩු කිරීම පිණිස බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කිරීම සඳහා 2020 දී රු.බි. 5.0ක් වටිනා ලැයිස්තුගත නොකළ, සුරැකුම් නොකළ නිදහස් කළ හැකි ද්විතියික ණයකර නිකුත් කරන ලදී.

තවද, මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය වැඩිකිරීම සහ බැංකුවේ වත්කම් සහ වගකීම් කළඹ අතර කල්පිරීම තුළ නොගැලපීම අඩු කිරීම පිණිස බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කිරීම සඳහා 2016 දී නිකුත්කළ රු.බි.6.0ක් වටිනා සුරැකුම් නොකළ නිදහස් කළ හැකි ද්විතියික ණයකර 2021 දී කල්පිරුණ අතර ඒ අනුව මුදාහරින ලදී.


### උ.ආ. ඉහළම තැන්පතු ව්‍යාප්තියක් අත්කර ගැනීම

වසර තුළ, බැංකුව විසින් රු. බිලියන 192.6 ක් ව්‍යාප්ත කරනු ලැබීය. බැංකුවේ තැන්පතු පදනම 2020 දෙසැම්බර් අග වන විට වාර්තා කළ රු. ට්‍රිලියන 1.2 ට සාපේක්ෂව 2021 දෙසැම්බර් අවසන් වන විට, රු. ට්‍රිලියන 1.4 දක්වා 15.5% කින් පුළුල් වී ඇත. වසර තුළ පැවති අඩු පොලී අනුපාත පාලනය තිබියදීත්, ඉතුරුම් තැන්පතු සහ ස්ථාවර තැන්පතු පදනම් ඉහළ උද්ධමන පරිසරයක් මධ්‍යයේ වුවද 2021 දෙසැම්බර් අග වන විට පිළිවෙලින් රු. බිලියන 325.6 සහ රු. ට්‍රිලියන 1.1 දක්වා 16.3% කින් සහ 15.2% කින් ඉහළ ගියේය. ඒ අනුව, මුළු තැන්පතු සඳහා ඉතුරුම් තැන්පතු 2021 අවසානයේ 23.0% මට්ටමේම පැවති අතර ඉතිරිය ස්ථාවර තැන්පතු වලින් සමන්විත විය.

ප්‍රස්ථාරය 17



ප්‍රස්ථාරය 18



### ඒ. අනෙකුත් වගකීම්වල ඉහළ යාම

විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් පසුගිය වසරේ අනුරූප කාලසීමාව තුළ වාර්තාකළ රු.බි. 11.6 ට සාපේක්ෂව 2021 දෙසැම්බර් අවසානයට රු.බි. 8.6 දක්වා 25.9%කින් අඩුවී ඇත. 2020ට සාපේක්ෂව ආයුගණක වටිනාකම තුළ භාවිතා කළ වඩා ඉහළ වටිම් අනුපාතය මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය.

### කල්බදු වගකීම

2020 දී මෙන්, 2021 දෙසැම්බර් අවසානයට රු.බි. 1.3ක් කල්බදු වගකීමක් ලෙස හඳුනාගන්නා ලදී.

### අනෙකුත් වගකීම්

ගාස්තු, වියදම්, වැටුප් ආශ්‍රිත සහ වෙනත් වියදම් මත කරන ලද ප්‍රතිපාදන සහ ගෙවිය යුතු දේ ඇතුළත් වන අනෙකුත් වගකීම් 2020 දී පැවති රු.බි. 6.0 ට සාපේක්ෂව 2021 දී රු.බි. 7.2 දක්වා 20.3% කින් වැඩි විය.

### අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්


වසර තුළ, බැංකුව විසින් එහි මුළු බැඳීම් සහ අසම්භාව්‍යතා 2020 දී රු.බි. 25.8 ට සාපේක්ෂව රු.බි. 13.0 දක්වා 49.5%ක අඩුවීමක් වාර්තා කරන ලදී. භාවිතා නොකළ ණය පහසුකම් සඳහා බැඳීම්වල අඩුවීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය.

### ඒ. අපගේ ශක්තිමත් ප්‍රාග්ධනය හා ද්‍රවශීලතා කළමනාකරණය (DVC X)

#### කොටස්හිමියන්ගේ ස්කන්ධය

මුළු කොටස්හිමියන්ගේ ස්කන්ධය පසුගිය වසර තුළ රු.බි. 54.4 සිට 2021 දී රු.බි. 76.0 දක්වා ඉහළ ගියේය. වසර තුළ, කොටසක ඉපයීම කොටස්හිමියන්ට ආරෝපිත ලාභය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස 2020 දී රු.10.75 සිට රු. 23.53 දක්වා වැඩිවිය. බැංකුවට එහි ප්‍රාග්ධන පදනම් වැඩි කිරීම සඳහා ලබාගතහැකි අවස්ථාවන් සීමිත නිසා, 15.8% දක්වා ලාභාංශ ගෙවීම අඩුකිරීමට අප පොළඹවන ලද අතර ඒ තුළින් වසර තුළ අභ්‍යන්තරව උත්පාදනය කළ අරමුදල්වල වැඩිවීමකට මඟ පෑදුණි.

ප්‍රස්ථාරය 19



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරෝධාන වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ඡායාරූප ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### ප්‍රාග්ධනය කළමනාකරණය

බැංකුවේ දිගු කාලීන සහ කෙටි කාලීන ඉලක්ක අත්කර ගැනීම සඳහා පහසුකම් ඇති කරමින් කොටස්ගිණියා සඳහා වටිනාකම නිර්මාණය කිරීමේ අවසාන ඉලක්කය සමඟ බැංකුව ප්‍රාග්ධන කළමනාකරණය තුළ යෙදී සිටී. ප්‍රාග්ධන මට්ටම් සාධක ගණනාවක් සලකා බලමින් කළමනාකරණය කරන අතර ඒවාට අවදානම් මට්ටම පිළිබඳ අභ්‍යන්තර ඇගයීම, ශ්‍රේණිගතකරණ ආයතනවල අපේක්ෂාවන්, නියාමකයින්ගේ අවධානය සහ කොටස්ගිණියා විසින් අපේක්ෂිත ප්‍රතිඵල ඇතුළත් වේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේදී, අපි අපගේ ප්‍රාග්ධන ව්‍යුහය මගින් මූල්‍යමය කාර්යක්ෂමතාව සහ ප්‍රාග්ධන පදනමෙහි අලාභ අන්තර්ග්‍රහණය කර ගැනීමේ හැකියාව ප්‍රසස්ථකරණය කරන බව සහතික කිරීමට අපට ලබාගතහැකි ප්‍රාග්ධන උපකරණ සහ ප්‍රාග්ධන කළමනාකරණ කටයුතු රාශියක් අපි යොදා ගතිමු.

### ප්‍රාග්ධන කළමනාකරණ අරමුණු

ප්‍රාග්ධන කළමනාකරණයේ ප්‍රධාන අරමුණු දෙයාකාර වේ. - එනම් බැංකුවේ ව්‍යාපාර උපායමාර්ගයට සහයවීම සහ නියාමන අවධානය කඩතොකර දැඩි පහතවැටීම්වලට ඔරොත්තු දිය හැකි ප්‍රමාණවත් ප්‍රාග්ධන මට්ටම් සහතික කිරීමයි.

බැංකුවේ ප්‍රාග්ධන කළමනාකරණ අරමුණු සාරාංශයක් පහත දැක්වේ:

ණය ශ්‍රේණිගතකරණ අරමුණු අත්කරගැනීම සහ වියහැකි පීඩන අවස්ථාවල බලපෑමට ඔරොත්තු දීම පිණිස බැංකුව ප්‍රාග්ධනය පවත්වා ගනී



අවම නියාමන ප්‍රාග්ධන අවධානය සපුරාලීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය පවත්වා ගැනීම

බැංකුවේ උපාය මාර්ගික අරමුණු සහයවීමට ව්‍යාපාරයට ප්‍රාග්ධනය වෙන් කිරීම

බැංකුවේ අවදානම් රුචියට සහයවීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනය රඳවාගැනීම

### ක්‍රියාවලිය

බැංකුවේ ප්‍රාග්ධනය සඳහා උපරිම ආරක්ෂාව සහතික කරන පරීක්ෂාකාරීව සැලසුම්කළ ප්‍රාග්ධන කළමනාකරණ ක්‍රියාවලියක් අපි අනුගමනය කරමු. අධ්‍යක්ෂ මණ්ඩලය (මණ්ඩලය) අපගේ ප්‍රාග්ධන කළමනාකරණ පරමාර්ථ සකස් කිරීම සඳහා වගකීමට බැඳී සිටින අතර ඔවුන් ප්‍රාග්ධන ඉලක්ක ආකාරයෙන් මෙම පරමාර්ථය පැහැදිලි කරයි.

මේවා පසුව බැංකුවේ සමස්ත උපායමාර්ගික සැලසුම් සහ අවදානම් රුචියට අනුව සහ කොටස්ගිණියාට ප්‍රතිඵල ලබාදෙනබව සහ ව්‍යාපාරයේ වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් සහ අහිතකර අවස්ථාවන් සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන සම්පත් ලබාගත හැකි බව සහතික කරන ආකාරයෙන් පසු විපරම් සිදුකරයි. අපගේ ලාභාංශ ප්‍රතිපත්තිය වන්නේ අපගේ ප්‍රාග්ධන කළමනාකරණ අරමුණුවලට සහ දිගු කාලීන වර්ධන අපේක්ෂාවන්ට අනුරූපව කාලය පුරා තිරසාර ලාභාංශ ගෙවීමයි. අපගේ ලාභාංශ ප්‍රතිපත්තියට අනුකූලව, බැංකුව 2021 දී රු.බි. 3.5 ක අවසාන ලාභාංශයක් ගෙවන ලදී.

අපගේ ප්‍රධාන කළමනාකරණ පරමාර්ථය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් මෙහෙයුවන වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව විසින් අධීක්ෂනය කරන ප්‍රාග්ධන කළමනාකරණය සහ සැලසුම් කිරීමේ ක්‍රියාවලියක් හරහා ක්‍රියාත්මක කෙරේ. මෙම කමිටුව වර්තමාන සහ ප්‍රක්ෂිප්ත ප්‍රාග්ධන තත්ත්වය පිළිබඳ යාවත් කිරීම් නිතිපතා ලබා ගනී. වාර්ෂික අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මක ඇගයීම් ක්‍රියාවලිය (ICAAP) ප්‍රාග්ධනය සැලසුම් කිරීම සඳහා ප්‍රධාන මෙවලමක් වන අතර මෙය නියාමන අවධානයවත් සහ බැංකුවේ ප්‍රාග්ධන ඉලක්ක සම්බන්ධව අපගේ ප්‍රක්ෂිප්ත ප්‍රාග්ධන සැලසුම් සහ ඉල්ලුම තක්සේරු කිරීමේදී අපට සහය වේ. වසර තුනක සීමාවක් සහිතව, විවිධ විෂයපථයන් සහ එහි දැඩිබව පිළිබඳ පීඩන අවස්ථා ඇතුළුව විවිධ සිදුවීම් පෙළ ICAAP විසින් ආවරණය කරයි.

මම වසරේ, පහත ප්‍රවේශයන් භාවිතා කරමින් ICAAP යටතේ බැංකුව එහි ප්‍රාග්ධන අවධානය තක්සේරු කළේය:

මහ බැංකුව විසින් උපදෙස් දී ඇති පරිදි ස්ථර 1 අවදානම සඳහා තක්සේරුව

- ණය සඳහා ප්‍රමිතිගත ප්‍රවේශය
- වෙළෙඳපොල අවදානම් සඳහා ප්‍රමිතිගත මැනුම් ප්‍රවේශය
- මෙහෙයුම් අවදානම සඳහා මූලික දර්ශක ප්‍රවේශය

ස්ථර 2 අවදානම සඳහා තක්සේරුව

- ක්ෂේත්‍රයේ මනා පරිචයන්ට අනුව අභ්‍යන්තරව උත්පාදිත ආදර්ශ
- (බැංකුවේ අවදානම්වල පුළුල් පරාශයක් සහ ප්‍රාග්ධන කළමනාකරණ හැකියාවන් පිළිබඳ සැලකිල්ලට ගනිමින්)

ව්‍යාපාර මාර්ගයෙන් ප්‍රාග්ධන ප්‍රතිපාදන අයවැය ක්‍රියාවලියේ කොටසක් ලෙස සකස් කර වසර තුළ නිරීක්ෂණය කෙරේ. බැංකුවේ ආයතනික කළමනාකාරිත්වය උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ යෝජනා සකස් කිරීම සහ වැඩි කිරීම තුළින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව සහ අනෙකුත් ප්‍රාග්ධන ආශ්‍රිත ගැටළු තක්සේරු කිරීමට වරින් වර රැස් විය. බැංකුව විසින් මෙම කාලසීමාව තුළ පුළුල් සහ විස්තීර්ණ පීඩන පරීක්ෂණය සිදු කර ඇති අතර බැංකුව සිය ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් මනා ප්‍රාග්ධනීකරණයක් පවත්වා ගෙන යන බව නිගමනය කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලය උපායමාර්ගික සැලැස්ම, අවදානම් රුචිය, සහ එය ක්‍රියාත්මක බාහිර පරිසරය අනුමත කරන ලදී.


### ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පහසු මට්ටමක පැවතීම

අපගේ අවදානම මත බරතබන ලද වත්කම් 2020 දී වාර්තාකළ රු.බි. 309.3 අනුව රු.බි. 350.4 දක්වා 13.3%කින් වැඩිවිය. මේ සඳහා වත්කම් වර්ධනය සහ මෙහෙයුම් අවදානම මත බරතබන ලද වත්කම්වල 32.4%ක වැඩිවීම සමඟ ණය අවදානම මත බරතබන ලද වත්කම්වල 11.1% ක වැඩිවීම සමඟ වැඩි වූ ආදායම හේතු වෙන් ණය අවදානම මත බරතබන ලද වත්කම්වල

(අවදානම මත බරතබන ලද වත්කම් පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පිටු 112 සිට 140 දක්වා සහ බාසල් III යටතේ ස්ථර 3 අනාවරණය පිටු 454 සිට 466 දක්වා බලන්න)

ප්‍රස්ථාරය 20


අවදානම මත බරතබන ලද වත්කම්



A - ණය අවදානම B - වෙළෙඳපොළ අවදානම  
C - මෙහෙයුම් අවදානම

ප්‍රස්ථාරය 21


සාමාන්‍ය අවදානම මත බරතබන ලද වත්කම් මතඉපයීම්



● මුළු වත්කම් (රු.බි.)  
● අවදානම මත බර තබන ලද වත්කම් (රු.බි.)  
○- සාමාන්‍ය අවදානම මත බර තබන (බදු පෙර) (%)

ප්‍රස්ථාරය 22


අවදානම මත බර තබන ලද වත්කම් සහ මුළු වත්කම්



○- මුළු වත්කම්  
●- අවදානම බරතබන ලද වත්කම්

ප්‍රස්ථාරය 23

බාසල් III - ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව



● 2020  
● 2021

කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාරාත්මකව නියාමකයා විසින් පනවන ලද ප්‍රතිශෝධිත අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයට වඩා ශක්තිමත්ව සහ ඉහළින් බැංකුවේ ප්‍රාග්ධන තත්ත්වය පැවතුණි. පළමු පෙළ ප්‍රාග්ධනය සහ මුළු ප්‍රාග්ධන අනුපාත පිළිවෙලින් ව්‍යවස්ථාපිත අවශ්‍යතාව වන 8.0% සහ 12.0%ට වඩා ඉහළින් එනම් පිළිවෙලින් 18.60% සහ 20.83%ක්ව පැවතුණි. 8.93%ක් වූ තෝලන අනුපාතය 3.0%ක අවම අවශ්‍යතාවයට වඩා ඉහළින් පැවතුණි.

අනාගත දැකීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ හැකි අනුපාත ඉහල දැමීම සමඟ, ලාභදායීත්වය සුළු වශයෙන් වැඩි වනු ඇත.

ප්‍රධාන අවදානම්

දළ දේශීය නිෂ්පාදනයේ අනාවැකි සහ පොලී අනුපාත මත දැඩි ලෙස රඳා පවතී. ප්‍රාග්ධන උත්පාදනය අවදානම් බර වත්කම්වල අපේක්ෂිත මට්ටමට වඩා අඩුවෙන් හෝ ඉහළ වැඩිවීමකින් අපේක්ෂා කෙරේ.

මුදල් ප්‍රවාහ කළමනාකරණය

වගුව 9

	2021 රු.මි.	2020 රු.මි.
ආරම්භක මුදල් ශේෂය	6,174.1	5,293.9
මෙහෙයුම් වත්කම් හා වගකීම්වල වෙනසට පෙර මෙහෙයුම් ලාභය	38,837.1	20,835.3
මෙහෙයුම් වත්කම්වල (වැඩිවීම)/අඩුවීම	(223,344.5)	(193,524.2)
මෙහෙයුම් වගකීම්වල වැඩිවීම/(අඩුවීම)	199,164.1	186,754.7
ගෙවන ලද ආදායම් බදු	(2,752.8)	(2,889.0)
මෙහෙයුම් කාර්යයන්ගෙන් ශුද්ධ මුදල් ප්‍රවාහ	11,903.8	11,176.8
ආයෝජන කාර්යයන්ගෙන් ශුද්ධ මුදල් ප්‍රවාහ	241.6	(13,516.6)
මුදල් කාර්යයන්ගෙන් ශුද්ධ මුදල් ප්‍රවාහ	10,730.0	3,220.0
අවසන් මුදල් ශේෂය	7,589.5	6,174.1

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

මෙහෙයුම් කාර්යයන් හි වැඩිවීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ මුදල් සහ මුදල් සමාන දෑ පෙර වසරට සාපේක්ෂව 17.9% කින් වැඩි වූ අතර 2021 අවසානයට රු. බිලියන 7.7 පැවතුණි. ලාභාංශයේ මූල්‍ය කටයුතු රු. බිලියන 3.5කි. - එය පසුගිය වසරට වඩා 250% ක වැඩිවීමකි - ද්විතියික ණය ආපසු ගෙවීම ධනාත්මක මුදල් ප්‍රවාහ උත්පාදනය සීමා කළේය.

**අරමුදල් මූලාශ්‍ර සහ භාවිතය**

අපි අපගේ ශේෂ පත්‍රය සක්‍රීයව කළමනාකරණය කරමින් සිටින අතර මූලික වශයෙන් ගනුදෙනුකරුවන්ගේ තැන්පතුවලින් සහ වෙනත් මූලාශ්‍රවලින් අරමුදල් සපයා ගනිමින් අඛණ්ඩව ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වයක් ඇති බව සහතික කිරීමට ණය අවස්ථාවලින් ප්‍රයෝජන ගනිමින් සිටිමු.


අරමුදල් පිරිවැය අවම කරන අතරම එහි වර්තමාන පුරෝකථන වත්කම් පදනමට සහාය වීම සඳහා සුදුසු ප්‍රමාණය, කාලය සහ අරමුදල් විවිධාංගීකරණය බැංකුවේ ඇති බව සහතික කිරීම බැංකුව තවදුරටත් සිදුකරයි. තරඟකාරී සහ නියාමන පරිසරය මත පදනම්ව සුදුසු කණ්ඩායම් වල අරමුදල් උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අරමුදල් වෙළෙඳපොළවල් අඛණ්ඩ පදනමක් මත ඇගයීමට ලක් කෙරේ. අරමුදල් මුසුවේ ප්‍රධාන සංරචකයක් ලෙස බැංකුව සිය තැන්පතු පදනම ගොඩනැගීම කෙරෙහි තවදුරටත් අවධානය යොමු කළේය.

බැංකුව එහි මූලික අරමුදල් මූලාශ්‍ර ලෙස ගනුදෙනුකරුවන්ගෙන් තැන්පතු, ණය සුරැකුම්පත්, කාලීන ණය, ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණන සුරැකුම්පත් සහ ද්විතියික වගකීම් මත පදනම් වේ. ගනුදෙනුකරුවන්ගේ තැන්පතුවලට සාමාන්‍යයෙන් කෙටි කල්පිරීමක් ඇති අතර ඒවායින් විශාල ප්‍රමාණයක් ඉල්ලුම මත ආපසු ගෙවිය යුතුය.


මෙම තැන්පතුවල කෙටි කාලීන ස්වභාවය බැංකුවේ ද්‍රවශීලතා අවදානම වැඩි කරන අතර, තරඟකාරී මිලකරණය පවත්වා ගැනීම සහ වෙළෙඳපල ප්‍රවණතා නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම තුළින් බැංකුව මෙම අවදානම ක්‍රියාකාරීව කළමනාකරණය කරයි.

අරමුදල් මූලාශ්‍ර සහ අරමුදල් භාවිතය	2021 රු.මි.	2020 රු.මි.
<b>අරමුදල් මූලාශ්‍ර</b>		
මෙහෙයුම් කාර්යයන්ගෙන් ආදායම	136,559	125,300
තැන්පතු	192,555	221,910
ණයගැනීම්	11,541	5,000
ආයෝජනවල කල්පිරීම	6,993	665
වෙනත්	890	12,061
<b>348,538</b>	<b>364,935</b>	
<b>අරමුදල් උපයෝජනය</b>		
ණය සහ අන්තිකාරම්	89,026	96,178
ණය සහ අනෙකුත් උපකරණ	129,186	122,222
ණය මුදල් ආපසු ගෙවීම	11,568	35,016
ගෙවූ පොලීය	76,495	87,823
සේවකයින්ට ගෙවීම	11,591	9,574
අනෙකුත් මෙහෙයුම් කාර්යයන් මත ගෙවීම	4,510	4,212
ප්‍රාග්ධන වියදම	922	1,366
ලාභාංශ	3,500	1,000
ගෙවන ලද බදු	9,108	6,525
වෙනත්	12,633	1,019
<b>348,538</b>	<b>364,935</b>	

ප්‍රස්ථාරය 24




ප්‍රස්ථාරය 25





ප්‍රස්ථාරය 26



මුළු තැන්පතු අනුපාතයට ණය 2021 අවසානයේ 37.7%ක් වූ අතර එය වසරකට පෙර වාර්තා කළ 41.8%ට වඩා පහළ අගයකි. මෙයට ප්‍රධාන වශයෙන් ණයකර යටතේ ණය හා අත්තිකාරම් රු. බිලියන 59.4ක් නැවත වර්ගීකරණය හේතු විය. එමෙන්ම, වඩා පහළ ආදායමකට හේතු වූ අවදානම් රහිත අනුපාතයට රජයේ සුරැකුම්පත්වල වසර තුළ සේවයේ යොදවන ලද තැන්පතුවලින් 60 ආයෝජනය කිරීම අවශ්‍ය, ව්‍යවස්ථාපිත අවශ්‍යතාව මගින් බැංකුවට බලපෑම් කරන ලදී. 2021 දෙසැම්බර් අවසානයට බැංකුව 67.4% මට්ටමක මුළු තැන්පතු කළඹට රජයේ සුරැකුම්පත් පවත්වා ගන්නා ලද අතර එය 2020 දී වාර්තා කළ 62.7% සිට වැඩි වීමකි.

**ණය පැතිකඩ**

අපගේ දිගුකාලීන ප්‍රාග්ධනය පුළුල් කිරීමේ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයනු ලබන්නේ පාවෙන සහ ස්ථිර අනුපාත දිගුකාලීන ණය මෙන්ම අභ්‍යන්තරව උත්පාදනය කරන අරමුදල්වල සංයෝගයකිනි.

වගුව 11

ණය පැතිකඩ	2021 රු.මි.	2020 රු.මි.
කෙටි කාලීන (වසර 1 ට අඩු)	8,974	15,536
මධ්‍ය කාලීන (වසර 1-3)	20,795	19,849
දිගු කාලීන (වසර 3 ට වැඩි)	23,166	17,411
	52,935	52,796
<b>ණය පැතිකඩ සංයුතිය</b>		
	2021 රු.මි.	2020 රු.මි.
Repo ණයගැනීම්	8,221	14,532
FCY ණයගැනීම්	7,118	6,172
ද්විතියික වගකීම්	5,087	11,088
ණයකර	32,442	20,686
වෙනත්	67	318
	52,935	52,796

**ණය ශ්‍රේණිගතකරණය**

අපගේ ණය ශ්‍රේණිගතකරණ අපට අයත් සැලකිය යුතු අවදානම් මගින් පමණක් නොව ශ්‍රී ලංකාවේ රත් ණය ශ්‍රේණිගතකරණය තුළ විනැන්වීම වැනි ක්‍රමානුකූල අවදානම් මගින් ද බලපෑමට ලක්වේ.

පහත සඳහන් පහත වැටීම් වසර තුළ සිදු වී ඇත:

- 2021 අගෝස්තු: S&P Global ශ්‍රී ලංකාවේ CCC+ රත්පවුම් ශ්‍රේණිගතකරණය දක්ම ස්ථාවර සිට සෘණ දක්වා පහත හෙළමින් ඉදිරි මාස 12 තුළ අරමුදල් සොයාගැනීමේ දුෂ්කරතාවය ඉහළ යන බවට අවවාද කරයි.
- 2021 ඔක්තෝබර්: ශ්‍රේණිගතකරණ ආයතනයක් වන Moody's විසින් ශ්‍රී ලංකාව අඩු විදේශ විනිමය සංචිත පැහැර හැරීමේ අවදානම ඇති කරමින් විස්තීර්ණ ණය ආපසු ගෙවීමේ සැලැස්ම ගෙන ඒමට අසමත් වූ බැවින් "Caa1" සිට "Caa2" දක්වා ණය ශ්‍රේණිගතකරණය පහත හෙළන ලදී.
- 2021 දෙසැම්බර්: ෆිච් ශ්‍රේණිගතකරණය ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය, හේතුවෙන් 2022 දී ණය පැහැර හැරීමේ වර්ධනය අවදානම, විදේශ විනිමය සංචිතවල පහත වැටීම පාදක කරමින්, ඉහළ බාහිර ණය ගෙවීම සහ සීමිත මූල්‍ය අභ්‍යන්තර ප්‍රවාහ පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ රත්පවුම් ශ්‍රේණිගතකරණය "CCC" සිට "CC" දක්වා පහත හෙළන ලදී.

- 2022 ජනවාරි: Standard & Poor's විසින් ශ්‍රී ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය තවදුරටත් ඉදිරි කාර්තුව තුළ පිරිහීමට ලක්වීම තුළ විනිමය අධිකාරී පීඩනයට යටතේ වන බැවින් වඩා පහළ මට්ටම්වල දී අනාගත සෘණාත්මකභාවය සමඟ පෙර පැවති "CCC+" සිට "CCC" දක්වා ශ්‍රී ලංකාව පහත හෙළන ලදී.

කෙසේවෙතත්, ICRA Lanka Limited ශ්‍රී ලංකාවේ රජයේ හිමිකාරත්වය 100%ක පසුබැසීම සහ බැංකුවේ මුදල් තැන්පත් කිරීම සඳහා රජය විසින් සපයන ලද 100%ක පැහැර දීම වගවීම සහ ජාතික ඉතුරු කිරීමේ බැංකුවේ පහත තුළින් එහි පොලිය මත 2021 තුළ බැංකුවට [SL] AAA සහිත ස්ථාවර අනාගත දක්ම පිළිබඳ නිකුතු ශ්‍රේණිගතකරණය පවරා ඇත.


තවද, රජයේ සුරැකුම්පත් තුළ මුළු තැන්පතුවලින් 60%ක අවමයක් ආයෝජනය කිරීමට බැංකුවේ විධි නියෝගය සමඟ අඩු අවදානම විසින් බැංකුවේ ආයෝජන කළඹ විදහා දක්වයි.

**ලාභාංශ**

බැංකුව පසුගිය වසරේ ගෙවූ රු.බි. 1.0ට සාපේක්ෂව 2021 වසර තුළ රජය වෙත ලාභාංශ ලෙස රු.බි.3.5ක් ගෙවන ලදී. කොටසකට ලාභාංශය 2020 දී රු. 1.06ට සාපේක්ෂව 2021 දී රු. 3.72ක් විය. ලාභාංශ ගෙවීමේ අනුපාතය වැඩිවීම හේතුවෙන් 2020 දී වාර්තා කළ 10.1x සිට 6.4x දක්වා 2021 දී ලාභාංශ ආවරණ අනුපාතය අඩු විය.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිරෝධාන වර්ධනාත්මක නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ප්‍රස්ථාරය 27



**ද්‍රවශීලතා කළමනාකරණය**

පීඩන වෙළෙඳපොළ තත්ත්වයන් හි ද්‍රවශීලතා තක්සේරුවට අනුව, බැංකුව සුදුසු ද්‍රවශීලතා ස්ථාවරකම පවත්වා ගත් අතර, සක්‍රීය ද්‍රවශීලතා කළමනාකරණය අනුගමනය කරන ලදී, ඒ තුළින් පුරෝකථනය කළ නොහැකි සහ විහිදුණු ද්‍රවශීලතා පරිසරය හමුවේ ප්‍රමාණවත් ද්‍රවශීලතාව පවත්වා ගන්නා බව සහතික කරයි.

හදිසි මුදල් ප්‍රවාහ බිඳවැටීම් අවස්ථාවක ඇපයක් ලෙස නියාමන සහ විභව පීඩන අවස්ථාවන්ට මුහුණදීමට අලෙවිකළහැකි සහ ද්‍රවශීල කළඹ බැංකුව පවත්වා ගනී.

මේවා විවිධාංගීකරණය සහ ද්‍රවශීලතාවයේ පදනම මත නිශ්චිත සීමාවන් තුළ කළමනාකරණය කෙරෙන අතර පීඩන තත්ත්වයකදී ද්‍රවශීලතා මූලාශ්‍ර සපයන බාසල් III ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR) යටතේ සුදුසුකම් ලබන උසස් තත්ත්වයේ ද්‍රවශීල වත්කම් (HQLA) ඇතුළු අසීමිත ලාභදායී උපකරණ නියෝජනය කරයි.

බාසල් III යටතේ LCR, පීඩන තත්ත්වයකදී විභව පිටතට ගලායාම් සපුරාලීමට උචිත උසස් තත්ත්වයේ ද්‍රවශීල වත්කම් (HQLA) ඇති බව සහතික කිරීම මගින් බැංකුවේ දින 30 ද්‍රවශීලතා අවදානම් පැතිකඩෙහි කෙටි කාලීන ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කරයි. බාසල් III ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (NSFR) බැංකු ක්ෂේත්‍රයේ අරමුදල්කරණ ස්ථාවරත්වය සහ ඔරොත්තුදීමේ අරමුණ ඇතිව ස්ථාපිත කරන


වගුව 12

විස්තරය	බැංකුව		
	2021	2020	වෙනස (%)
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (SLAR) - අවම අවශ්‍යතාවය 20%	59.63	69.10	-9.47
රුපියල් LCR - අවම අවශ්‍යතාවය (2019 - 100%, 2020 - 90%)	240.84	311.02	-70.8
සියලුම මුදල්වල LCR - අවම අවශ්‍යතාවය (2019 - 100%, 2020 - 90%)	240.43	307.22	-66.79
NSFR - අවම අවශ්‍යතාවය (2019 - 100%, 2020 - 90%)	160.78	168.54	-7.76

අතර වත්කම්වල සංයුතිය සහ ශේෂ පත්‍රයෙන් බාහිර කටයුතු සම්බන්ධයෙන් බැංකු ස්ථාවර අරමුදල් පැතිකඩක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මගින් එය සිදු කරයි. ඒ අනුව ලබා ගත හැකි ස්ථාවර අරමුදල් ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය විසින් සලකනු ලබන වසරක කාල සීමාව පුරා ලබාගැනීමට අපේක්ෂිත ප්‍රාග්ධනය සහ වගකීම්වල කොටස ලෙස අර්ථ දැක්වේ.

වාර්තාකරණ කාල සීමාව අවසානයේ දී 59.63%ක් පෙන්නුම් කරමින් කාලසීමාව පුරා දේශීය බැංකු ඒකකය සඳහා වන ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතිකය (SLAR) 20% ක අවම අවශ්‍යතාවයට වඩා ඉහළින් පවත්වා ගැනීමත් සමඟින් යහපත් ද්‍රවශීලතා පැතිකඩක් තබාගැනීම පිළිබඳව අපි සතුටු වෙමු. අපි 2021 වසර තුළ 100% ද්‍රවශීලතා ආවරණ අනුපාතයක් පවත්වා ගෙන ගිය අතර එය දින 30 ශුද්ධ මුදල් පිටවයාම් මත මුළු උසස් තත්ත්වයේ ද්‍රවශීල වත්කම් මගින් මනිනු ලබයි. තවද, අපි 2021 අවසානයේ දී සියලුම මුදල් සඳහා 240.43%ක ද්‍රවශීලතා ආවරණ අනුපාතයක් නිරූපනය කළෙමු. බැංකුවේ දිගු කාලීන අරමුදල් ස්ථාවරත්ව මැනීමට භාවිතා කරන ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය 2021 අවසානයේ දී 160.78% ක් වූ අතර එය 100%ක අවම අවශ්‍යතාවයට වඩා බෙහෙවින් ඉහළය. 2021 අවසානයේ දී බැංකුවේ ද්‍රවශීලතා අනුපාත පහත දක්වා ඇති අතර, ඒ සියල්ල අවම අවශ්‍යතාවන්ට වඩා පහසු ලෙස ඉහළින් පවතී.

ප්‍රස්ථාරය 28



**අරමුදල් හා ද්‍රවශීල අවදානම කළමනාකරණය**

මූල්‍යමය අන්තර්මැදිතත්වය අනුව බැංකුවේ මූලික කාර්ය භාරය වන්නේ කෙටි කාලීන තැන්පතු දිගු කාලීන තැන්පතු බවට හැරවීමයි. මෙම කාර්යභාරය ඉටු කිරීමේදී, බැංකුව ද්‍රවශීලතා නොගැලපීම් සහ පසුකාලීන අරමුදල් සහ වෙළෙඳපොළ ද්‍රවශීලතා අවදානම්වලට නෛසර්ගිකව නැඹුරු වේ. මෙය අවම කිරීම සඳහා, බැංකුව ශක්තිමත් ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ රාමුව ක්‍රියාත්මක කරන අතර, ඒ තුළින්, සාමාන්‍ය තත්ත්වයේ සහ පීඩන තත්ත්වයන් යටතේ බැංකුකරණ මෙහෙයුම් බාධා රහිතව පවත්වාගන්නා බවට සහතික කිරීමට බැංකුව එහි අරමුදල් සහ වෙළෙඳපොළ ද්‍රවශීලතා අවදානම කළමනාකරණය කරයි. ද්‍රවශීලතා අවදානම කළමනාකරණ රාමුව මගින්

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

තහවුරු කරන ප්‍රධාන පරමාර්ථවලට සෑම අවස්ථාවකම මූල්‍ය වෙළෙඳපොළ විශ්වාසය පවත්වාගැනීම, ප්‍රධාන පාර්ශ්වකාර බැඳියාවන් ආරක්ෂා කිරීම සහ නියාමන ද්‍රවශීල අවශ්‍යතා සපුරාලීම ඇතුළත් වේ.

බැංකුවට තිරසාර අරමුදල් මූලාශ්‍ර ඇති බවට සහ බැංකුව සහ මූල්‍ය සේවා ක්‍රමය කෙරෙහි ජනතා විශ්වාසය පවත්වා ගැනීමට සෑම අවස්ථාවකදීම ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටම් පවත්වා ගන්නා බව සහතික කිරීම සඳහා බැංකුවේ ප්‍රාග්ධනයේදී අරමුදල්කරණය සහ ද්‍රවශීලතාවයට සමාන වැදගත්කම ලබා දේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව පාර්ශ්වකරුවන් සඳහා ප්‍රතිඵල ඇති කිරීම සඳහා කටයුතු කරන බැවින් එම ක්‍රියාවලිය තුළ එහි ද්‍රවශීලතාව කිසිවිටක අමාරුවේ නොහෙලයි.

ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ක්‍රියාවලියට වත්කම් සහ වගකීම් කමිටුව විසින් ද්‍රවශීලතා තත්ත්වය පිළිබඳ විධිමත් විශ්ලේෂණය සහ නියාමනය සහ වෙළෙඳපොළ පිවිසීම පවත්වා ගැනීම ඇතුළත්ය. බැංකුව නීතිපතා මුදල් ප්‍රවාහ පුරෝකථන, ද්‍රවශීලතා අනුපාත, සහ වෙළෙඳපොළ පිවිසීම අධ්‍යයනය කිරීමට කල්පිරීමේ පරතර වැනි විශ්ලේෂණාත්මක මෙවලම් භාවිතා කරන අතර ද්‍රවශීලතා සහ අරමුදල් අවදානම ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය ඇතුළුව මිණුම් රාශියක් භාවිතයෙන් අගය කරනු ලැබේ. ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ පිළිබඳ වැඩි විස්තර සඳහා 112 සිට 140 දක්වා පිටුවල අවදානම් සමාලෝචන වාර්තාව බලන්න.

### මූල්‍ය කාර්යසාධන දැක්ම

2022 සඳහා අපගේ දැක්ම තිරසාර වර්ධනයක් සඳහා අවස්ථාවක් නිර්මාණය කිරීමේ අරමුණ තුළ ශේෂ පත්‍රයේ විවක්ෂණශීලී කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරයි. වත්මන් ප්‍රවණතා අනුව විනිශ්චය කරමින්, අපි කෙටි කාලීන සිට මධ්‍ය කාලීනව හිඟ සහ වියදම් අධික ප්‍රාග්ධනයේ සීමාවන් තුළ ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන අතර, එබැවින් පරිස්සමින් සහ ප්‍රවේශමෙන් ද්‍රවශීලතා සැලසුම් කිරීමත් සමඟ අපගේ අරමුදල් ආකෘතියේ කාර්යක්ෂමතාවයට ප්‍රමුඛත්වය දීම අපි අඛණ්ඩව සිදු කරමු. මෙම ක්‍රියාමාර්ග තිරසාර ප්‍රාග්ධන පදනමක් ඇති කරන අතරම පිරිවැය-ඵලදායී ප්‍රාග්ධනය සඳහා අපගේ ප්‍රවේශය වැඩි දියුණු කරන බව අපි තරයේ විශ්වාස කරමු.

වගුව 13

මූලික කාර්යසාධන දර්ශකය	2021 කාර්යසාධන	2022 දැක්ම	මධ්‍ය කාලයේ සිට දිගු කාලීන ඉලක්ක
ස්කන්ධය මත ඉපයීම	33.92%	ඉලක්කයට අනුකූලව	25% - 30%
ශුද්ධ පොලී ආන්තිකය	3.71%	ඉලක්කයට අනුකූලව	3.0% - 4.0%
තැන්පතු වල වර්ධනය	15.5%	ඉලක්කයට අනුකූලව	12% - 15%
පොලී ආදායමේ වර්ධනය	7.3%	ඉලක්කයට අනුකූලව	10% - 12%
සමස්ථ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය	20.83%	අවම නියාමන අවශ්‍යතාවයට ඉහළින්	නියාමන අවශ්‍යතාවයට ඉහළින්
ආදායමට පිරිවැය අනුපාතය (බදු රහිත)	33.3%	ඉලක්කයට අනුකූලව	35% - 40%

### 2022 සහ ඉදිරියට දැක්ම

කෙටි කාලය	මධ්‍ය කාලය	දිගු කාලය
<ul style="list-style-type: none"> <li>පොලී නොවන ඉපැයීම් වැඩි දියුණු කිරීම</li> <li>සියලුම නියාමන අවශ්‍යතාවලට අනුකූලව ප්‍රාග්ධනය ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමෙහි නිරත වීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>අයවැය සහ උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මෙන් නියම කර ඇති මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම</li> <li>දැඩි පිරිවැය සීමා කිරීමේ පියවර දිගටම කරගෙන යාම</li> </ul>	<ul style="list-style-type: none"> <li>පාර්ශ්වකරුවන්ට තිරසාර මූල්‍ය ප්‍රතිඵල ලබාදීමේ හැකියාව</li> </ul>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# ව්‍යාපාර මාර්ග සමාලෝචනය



## පාරිභෝගික බැංකුකරණය

පාරිභෝගික බැංකුකරණය ඉතුරුම් ගිණුම්, කාලීන තැන්පතු, උකස්, පුද්ගලික ණය, කුඩා ව්‍යාපාර ණය දීම සහ ඵදිනෙදා මූල්‍ය සහ ආයෝජන උපදෙස් හරහා අපගේ පුද්ගල ගනුදෙනුකරුවන්ගේ ජීවිතයේ සෑම අදියරකදීම ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම කෙරෙහි අවධානය යොමු කරන නිෂ්පාදන මාලාවක් සපයයි. සෑම අන්තර්ක්‍රියාවකදීම ගනුදෙනුකරුවන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දීම සහ ඔවුන්ට සැබෑ මූල්‍ය ප්‍රගතියක් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා සමස්ත අවධානය යොමු වේ.

### 2021 මෙහෙයුම් පරිසරය

- වසංගතයෙන් ඇතිකළ බිඳවැටීම් සහ දුර්වල සාර්ව ආර්ථික දැක්මෙන් පසු අඩුකළ ආර්ථික කටයුතු
- ණය ඉල්ලුම සහ ශුද්ධ පොලී ආන්තික මත වැඩිවන පොලී අනුපාතවල බලපෑම

### උපායමාර්ගික ප්‍රමුඛතාව

හඳුනාගත් ක්ෂේත්‍ර/නිෂ්පාදනවල ඉලක්කගත වර්ධනය අත්කර ගනිමින් වෙළෙඳපොළ කොටස වැඩි කිරීම

2021 දී ප්‍රගතිය

2022 සඳහා අවධානය

- අංක දෙකක වර්ධනයකින් පාරිභෝගික ණය කළඹ වැඩි කිරීම
- 7.0%ක සහන පොලියට පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ස්ථිර සේවකයින්ට රු.බිලියන 1.23ක් වටිනා නිවාස ණය 382ක් ලබාදීම
- 6.75%ක අනුපාතයට විශ්‍රාමිකයින් සඳහා රු.බිලියන 1.33ක් වටිනා "ගෞරව ප්‍රශංෂා" ණය 489ක් ලබාදීම
- රු. මිලියන 117.1ක් වටිනා සුළු හා මධ්‍ය පරිමාණ ණය තුළින් ව්‍යවසායකයින් 972කට සහයවීම
- රු. මිලියන 107.9ක් වටිනා අධ්‍යාපන ණය 195ක් ලබාදීම
- රු. මිලියන 3.8ක් වටිනා සූර්ය ණය නවයක් ලබාදීම

- සමහර වර්ගවල සාධාරණ වර්ධනය සමඟ වෙළෙඳපොළ කොටස වැඩි කිරීම

ණය ගුණාත්මකභාවය කළමනාකරණය

2021 දී ප්‍රගතිය

2022 සඳහා අවධානය

- පාරිභෝගික ණය දීම සඳහා NPA අනුපාතය 3.7% කළමනාකරණය කළ අතර එය බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍ය 4.5% ට වඩා අඩුය

- ශුද්ධ පොලී ආදායම සහ ගනුදෙනු සංඛ්‍යාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම
- සම්ප්‍රදායික ණය ප්‍රතිපත්තියක් ක්‍රියාවේ යෙදවීම සහ එකතුකිරීම සහ හානිකරණ කෙරෙහි අවධානය යොමු කිරීම

මෙහෙයුම් සරල කරමින් සහ ක්‍රමවත් කරමින් සහ ඩිජිටල් හැකියාවන් තුළ ආයෝජනය කරමින් කාර්යක්ෂමතාව ඇති කිරීම

2021 ප්‍රගතිය

2022 අවධානය

- අන්තර්ජාල බැංකුකරණ ජාලයට නව ගනුදෙනුකරුවන් 27,204ක් එකතු කිරීම

- ශක්තිමත් ඩිජිටල් බෙදාහැරීමේ නාලිකා හරහා උසස් පාරිභෝගික සේවාවක් ලබා දීම
- හරස් විකුණුම් අවස්ථා අනුගමනය කිරීමෙන් නව ගනුදෙනුකරුවන් අත්පත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව



ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

මූල්‍ය සමාලෝචනය

වගුව 14

	2021 රු.මි.	එකතුවෙන් ප්‍රතිශතය
පොලී ආදායම	37,966.6	28.9
ශුද්ධ පොලී ආදායම	17,308.9	31.7
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	2,819.9	99.2
බදු පෙර ශුද්ධ මෙහෙයුම් ලාභය	17,393.4	32.4
අංශයේ වත්කම්	449,936.8	28.5
අංශයේ වගකීම්	1,419,045.5	94.4

පෙර වසර හා සසඳන විට, 2021 දී පාරිභෝගික බැංකුකරණය මගින් සේවයේ යොදවන ලද තැන්පතු රු. බිලියන 192.6 දක්වා 5.3% ක පහත වැටීමක් පෙන්නුම් කළ අතර එයට බැංකු තැන්පතු වලින් ලැබෙන සාණාත්මක ප්‍රතිලාභ සහ ඉහළ යන උද්ධමනය නිසා ඇති වූ ඉහළ යන ජීවන වියදම් හේතු විය. වසංගත තත්ත්වය හේතුවෙන් 2021 සඳහා සැලසුම් කර තිබූ සියලුම ප්‍රවර්ධන ව්‍යාපාර අවලංගු කිරීම තැන්පතු වල මෙම මන්දගාමී වර්ධනයට තවත් දායකත්වයක් විය.

නිවාස ණය, පුද්ගල ණය, තැන්පතු වලට ණය, උකස් තැබීම, වාහන ණය සහ අනෙකුත් කාර්ය මණ්ඩල ණය ඇතුළත් පාරිභෝගික ණය කළඹ බැංකුවේ මුළු දළ ණය කළඹෙන් 80% ක් සඳහා දායක වූ අතර 2021 දෙසැම්බර් වන විට එය රු. බිලියන 445.1 දක්වා 21.1% කින් ඉහළ ගොස් ඇත. පුද්ගලික ණය බිලියන 62.3 දක්වා 29.6% ක ආකර්ෂණීය වර්ධනයක් වාර්තා කළ අතර එය මූලික වශයෙන් 2021 මුල් භාගයේදී ඉහළ දුර්වලතාවය සහ වඩා අඩු පොලී අනුපාත තත්ත්වය පසුපස ණය රුචිය ප්‍රතිසාධනය කිරීම මගින් මෙහෙයවනු ලැබීය. එලෙසම, රන් මිල අඛණ්ඩව ඉහළ යාම සහ වසර තුළ පවතින අඩු පොලී අනුපාත හේතුවෙන් උකස් අත්තිකාරම් ද පෙර වසරට වඩා 23.1% කින් ඉහළ ගියේය.

ආරක්ෂිත ගැටළු සැලකිල්ලට ගනිමින්, වසංගත පරිසරය කාඩ්පත් සඳහා පෙර නොවූ විරූ ඉල්ලුම මත වැඩි බලපෑමක් ඇති කළේය. නිරන්තර අගුලු දැමීම් සහ වෙනත් සීමා කිරීම් මුදල් රහිත ගෙවීම් විසඳුම් සඳහා ඉල්ලුමක් ඇති කළ අතර, එය වසර තුළ කාඩ්පත් ක්‍රියාකාරකම් වැඩි කිරීමට හේතු විය.

පුද්ගලයන් මෙන්, කාඩ්පත් ක්‍රියාකාරකම් හරහා ආදායම 2020 දී වාර්තා වූ රු. මිලියන 5.5 ට සාපේක්ෂව රු. මිලියන 40.1 දක්වා 625.5% කින් විශාල ලෙස වැඩි වී ඇත.

අවදානම සහ අවස්ථා සහිත අනාගත දැක්ම

- වැඩි තැන්පතු ආකර්ෂණය කිරීමට සම්මත තැන්පතු පහසුකම් අනුපාතයේ ඉහළට ප්‍රතිරෝධනය අපේක්ෂා කරන අතර සම්මත ණය පහසුකම් අනුපාතයේ වැඩිවීම ණයදීමේ අඩුවීමකට හේතු වේ.
- වඩා ඉහළ උද්ධමන පරිසරයක් ගනුදෙනුකරුවන්ගේ ක්‍රය ශක්තිය, ඉතුරුම් හැකියාව සහ ණය සඳහා ඉල්ලුම කෙරෙහි බලපෑමක් ඇත.
- ණය විලම්භන කාලය අවසන්වීමෙන් පසු ණය ආපසු ගෙවීමේ හැකියාව වටා ඇති අවිනිශ්චිතතාව
- වඩා ඉහළ ඩිජිටල්කරණ ධාවක සඳහා ගනුදෙනුකරුවන්ගේ කැමැත්ත සහ ඉල්ලුම ඉහළ යාම

 ආයතනික බැංකුකරණය

ආයතනික බැංකුකරණය ආයතනික ණය දීම, බහු මූල්‍ය, ණය සංගත සහ ණය උත්පාදනය මෙන්ම අවදානම් කළමනාකරණ නිෂ්පාදන වලින් සමන්විත වේ. ආයතනික මූල්‍ය අංශය විශාල ආයතනික, බැංකු, මූල්‍ය ආයතන සහ ඒවායේ පරිපාලිත සමාගම් මෙන්ම රාජ්‍යයට අයත් ව්‍යවසාය සඳහා අරමුදල් මූලාශ්‍ර සැපයීමේ ව්‍යාපාරයේ යෙදී සිටී.

ව්‍යාපාර මාර්ගය විසින් සිදුකරන කාර්යයන් පහත දැක්වේ:

- මූල්‍ය පහසුකම් ව්‍යුහගතකරණය (සේවා දායකයින් සඳහා ව්‍යුත්පන්න නිෂ්පාදන)
- ණය හිමියන් හා ණය ගැතියන් අතර නිරවුල් කිරීම සහ ගනුදෙනු සම්බන්ධීකරණය කරන සංගත පහසුකම් සඳහා නියෝජන කාර්යභාරයක් ඉටු කිරීම
- භාර සහතිකපත්, පුද්ගල ස්ථාපන සහ ණයකරවල ආයෝජනය
- යටිතලපහසුකම් ව්‍යාපෘතිවලට අරමුදල්කරණයේ දී ණය ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය

පුද්ගලික අංශයේ ආයතන, රජය සතු ව්‍යවසාය සහ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා විශාලතම ණය දෙන්නෙක් ලෙස, පරිසරය ආර්ථික කටයුතු මෙහෙයවීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නිෂ්පාදන, ඖෂධ, සහ තිරසාර බලශක්ති ඇතුළු අංශ කිහිපයක මහා පරිමාණ යටිතල පහසුකම් සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා අඩි දිගටම මුදල් යොදවා ඇත.

ආයතනික බැංකු කාර්ය මණ්ඩලය ගනුදෙනුකරුවන් සමඟ හවුල් වී ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා අපේක්ෂා කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර කළමනාකරණය කිරීමට සහ වර්ධනය කිරීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා විශේෂඥතාව සහ දැනුම බෙදා ගනී. අපගේ සම්බන්ධතා කළමනාකරුවන් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ ප්‍රවීණත්වය සහ පළපුරුද්ද සමඟ, සේවාදායක අත්දැකීම් සහ විශ්වාසදායක උපදෙස් සඳහා අපගේ කැපවීම ව්‍යාපාර ණය සහ තැන්පතු වල ප්‍රමුඛ වෙළෙඳපොළ කොටස අප උපයාගෙන ඇත.

2021 මෙහෙයුම් පරිසරය

- දුර්වල ආර්ථික පරිසරයක් සහ වසංගත ඇතිකළ අභියෝග අඩු පොලී අනුපාත පාලනය මධ්‍යයේ ආයතනික අංශයට ණය දීමේ අවස්ථා සීමා කර ඇත. (ඉදිකිරීම්, සංචාරක හා කෘෂිකර්මාන්තය වැනි ඇතැම් අංශවල මන්දගාමීත්වය)
- මහ බැංකුවේ ණය විලම්භන කාලසීමා යෝජනා ක්‍රමය සමඟ ණය නැවත උපලේඛනගතකරණ සහ ප්‍රතිව්‍යුහගත සැලසුම් දිගටම කරගෙන යාම.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### උපායමාර්ගික ප්‍රමුඛතාව

ඉහළ අවදානම් නිරාවරණ අංශ (විදුලිය, උපයෝගිතා, යටිතල පහසුකම්, පුනර්ජනනීය බලශක්තිය, හරිත ව්‍යාපාර සහ මූල්‍ය ආයතන) කෙරෙහි අවධානය යොමු කරමින් වාණිජකරණ හැකියාවන් හරහා ප්‍රධාන වර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීම

2021 ප්‍රගතිය

- ව්‍යාපෘති ණය ලෙස රු. බිලියන 28.5 ක් වටිනා ණය ලබාදුන් අතර, එයින් රු. බිලියන 14.1 සහ රු. බිලියන 13.2 පිළිවෙළින් ජාතික ජල සම්පාදන මණ්ඩලයට හා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබා දෙන ලදී.
- කුරුණෑගල තාක්ෂණික උයනක් සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික උයන වෙත රු. මිලියන 750ක ණය පහසුකම්ක් ලබා දෙන ලදී. සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වීමට සහ අනාගතයේදී ව්‍යාපෘතිය තුළ පුද්ගලික ආයෝජකයින්ට සහභාගී වීමට ඉඩ සැලසීමට සැලසුම් කරන මෙම උද්‍යානය වාණිජ ව්‍යාපාරයක් වනු ඇත. මෘදුකාංග සංවර්ධනය, ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය, ක්‍රියාවලි පාලන මෘදුකාංග සැලසුම්, ඉංජිනේරුකරණය සහ පරිගණක ආශ්‍රිත නිර්මාණ මෘදුකාංග සංවර්ධනය, තොරතුරු තාක්ෂණ සක්‍රීය සේවා, සහ ඊ-ව්‍යාපාර ඇතුළු විවිධ කටයුතු රාශියක නියැලී සිටින දේශීය සමාගම්, හවුල් ව්‍යාපාර සහ විදේශීය සමාගම්වල අනුබද්ධිත ආයතන මෙම තාක්ෂණික උද්‍යානය තුළ ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

2022 අවධානය

- ඉහළ වර්ධනයක් ඇති අංශවලට සහ අඩු මධ්‍යම අවදානම් පැතිකඩවලට ණය දීම
- පිරිසිදු බලශක්තිය පිළිබඳ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් ඒකාබද්ධ වකු බලාගාර සහ පුනර්ජනනීය බලශක්ති (සූර්ය හා සුළං) සඳහා බලශක්ති හා බලශක්ති අංශයට අපේක්ෂිත ණය දීමේ අවස්ථා
- දේශීය නිෂ්පාදන සඳහා රජයේ සක්‍රීය ප්‍රවර්ධනය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඇඟලුම්, කෘෂිකර්මාන්තය සහ පහල් කර්මාන්ත සඳහා අපේක්ෂිත ණය දීමේ අවස්ථා
- ශ්‍රී ලංකාව තුළ අපගේ පිය සටහන් පුළුල් කිරීම සඳහා සබඳතා ශක්තිමත් කිරීම සහ හවුල්කරුවන් උත්තේජනය කිරීම

### ණයවල ගුණාත්මකභාවය කළමනාකරණය

2021 ප්‍රගතිය

- අක්‍රීය ණය 2.1% අවම මට්ටමේ පවත්වා ගැනීම

2022 අවධානය

- ණය කළඹ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම

### අවම පිරිවැය අරමුදල් අවස්ථාව උත්සාහ කිරීම

2021 ප්‍රගතිය

- ඉන්දියන් බැංකුවෙන් සහ ඉන්දියන් ඕවර්සීස් බැංකුවෙන් ඩොලර් මිලියන 35 ක ණය පහසුකමක් ලබා ගෙන වර්ෂයකට 6.89% ක අනුපාතයකින් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීම
- 2021 සැප්තැම්බර් රු. බිලියන 11.5 ක් වටිනා ජෝර්ජියා ණයකර නිකුත් කිරීම

2022 අවධානය

- ක්‍රියාකාරීව විභව අඩු වියදම් අරමුදල් අවස්ථා සේවීම

### මෙහෙයුම් සරල කිරීම සහ විධිමත් කිරීම සහ ඩිජිටල් හැකියාවන් සඳහා ආයෝජනය කිරීමෙන් කාර්යක්ෂමතාව වැඩි කිරීම

2021 ප්‍රගතිය

- T24 හි ආයතනික ණය මොඩියුලය ක්‍රියාත්මක කිරීමට මූලපිරීම (මධ්‍යගත බැංකුකරණය)
- විගණන පිරික්සුම් ලැයිස්තුව ක්‍රියාත්මක කිරීම
- සංශෝධිත ආයතනික ණය ප්‍රතිපත්තියක් සහ අවදානම් පදනම් වූ මිලකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම

2022 අවධානය

- ණය ලිපිගොනු සංරක්ෂණය කිරීමට සහ ඩිජිටල් කිරීමට සහ අනෙක් ගෙන යා හැකි ගබඩා උපාංග වෙත සියලු දත්ත උපස්ථ කිරීමට පියවර, අංශය විසින් ආරම්භ කර ඇත.
- දුරස්ථ වැඩකරන අවශ්‍ය වන අවස්ථාවකදී ඉල්ලා සිටින පරිසරයක් තුළ VPN බලපත්‍ර සහිත ලැප්ටොප් පරිගණක අවශ්‍යව ඇත.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

මූල්‍ය සමාලෝචනය

වගුව 15

	2021 රු.මි.	එකතුවෙන් ප්‍රතිශතය
පොලී ආදායම	18,729.6	14.2
ශුද්ධ පොලී ආදායම	6,849.6	12.5
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	22.8	0.8
බදු ගෙවීමට පෙර ශුද්ධ මෙහෙයුම් ආදායම	6.0	11.3
අංශයෙහි වත්කම්	247,585.7	15.7
අංශයෙහි වගකීම්	48,056.8	3.2

2021 ජනවාරි 1 වන දින බැංකුව විසින් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රු. බිලියන 59.4 ක් වටිනා ණය, ණයකර ලෙස (භාණ්ඩාගාර ඇපකරයෙන් ආවරණය වන) පරිවර්තනය කරන ලදී. එබැවින්, 2021 දෙසැම්බර් 31 ට එය "ණය සහ අත්තිකාරම්" සිට "ණය සහ අනෙකුත් උපකරණ" දක්වා වර්ගීකරණය කර ඇත. 2021 දෙසැම්බර් වන විට ආයතනික ණය ලබා දීමේ කළඹෙහි රු. බිලියන 111.4 ක පහත වැටීම සඳහා ප්‍රධාන හේතුව මෙය වූ අතර එය පසුගිය වසරේ වාර්තා කළ රු. බිලියන 162.9ට සාපේක්ෂව 31.6%ක අඩුවීමකි. බැංකු වෙත ණය සහ ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම (RREPO) යටතේ මිලදී ගත් සුරැකුම්පත්වල දක්නට ඇති අඩුවීම ආයතනික ණය වර්ධනයට ද සාණාත්මකව දායක විය.

බැංකුව ගෙවීම් විකල්ප, උපවින පොලී මත වට්ටම් සහ දැනට පවතින ණය විලම්භන මත දීර්ඝ කිරීම් ලබාදී ඇත. මුදල් ප්‍රවාහ පීඩනය පහසු කිරීම සඳහා බැංකුව විසින් එවැනි ණය සඳහා විරාම ලබා දී ඇති අතර ප්‍රාග්ධන ආපසු ගෙවීමේ මුදල් ප්‍රතිව්‍යුහගත කර ඇත. ඒ අනුව රු. මිලියන 552 ක ප්‍රාග්ධනය සහ පොලී ගෙවීම් එම වර්ෂය තුළ පැහැර හරින ලදී.

අවදානම හා අවස්ථා සහිත අනාගත දැක්ම

- දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු වනු ඇතැයි අපේක්ෂා කිරීම

- බලය, යටිතල පහසුකම්, පුනර්ජනනීය බලශක්ති, සහ අපනයන-නැඹුරු අංශ සඳහා සහය වන ජාතික ප්‍රතිපත්තිවල වැඩි වීම
- දුර්වල සාර්ව ආර්ථික දැක්ම සහ ප්‍රතිපත්ති කීරණවල නොගැලපීම අඛණ්ඩව පැවතීම

ජාත්‍යන්තර බැංකුකරණය

මෙම අංශය විදේශ විනිමය, ඇ.ඩොලර්, යුරෝ, බ්‍රිතාන්‍ය පවුම්, ඕස්ට්‍රේලියන් ඩොලර්, සිංගප්පූරු ඩොලර්, සහ ජපාන යෙන් වලින් විදේශ මුදල් තැන්පතු (ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු) කටයුතුවල නියලීම, අභ්‍යන්තර සහ බාහිර ප්‍රේෂණ, විදේශ මුදල් හුවමාරුව, ආනයන ණයවර ලිපි නිකුත් කිරීම, ණය, ආනයන බිල්පත් හැසිරවීම සහ නැව් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ඇපකර නිකුත් කිරීම වැනි විදේශ මුදල් සම්බන්ධයෙන් විසඳුම් මාලාවක් ඉදිරිපත් කරයි.

2021 මෙහෙයුම් පරිසරය

- ගෝලීය වෙළෙඳ කටයුතුවල අඩුවීම
- අපනයන අඩුකිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග
- ප්‍රධාන මූල්‍ය වෙළෙඳපොලෙන් විදේශ විනිමය ඉපයීම් පහත වැටීම
- විදේශ විනිමයට නිරන්තර නියාමන වෙනස්වීම

2020 සැප්තැම්බර් වන තෙක්, එක්සත් ජනපද ඩොලරය - ශ්‍රී ලංකා රුපියල විනිමය අනුපාතය "කළමනාකරණය කළ පාවෙන" පදනම මත කීරණය කරන ලදී. මෙයින් අදහස් කළේ විනිමය අනුපාතිකයේ මූලික නිර්ණායක වන්නේ වෙළෙඳපොලේ ඇ. ඩොලර් ඉල්ලුම සහ සැපයුම බවයි. අවශ්‍ය වූ විට, සීමිත ප්‍රමාණවලින් ඇ. ඩොලර් විකිණීම හෝ මිලදී ගැනීම මගින් නිල (මහ බැංකුව) වෙළෙඳපොළ මැදිහත්වීම් විනිමය අනුපාතිකයේ විශාල උච්චාවචනයන් සමනය කළේය.

2021 සැප්තැම්බර්වල, ඇ. ඩොලරයට රු. 203ක ඉහළ සීමාවක් සියලුම විදේශ විනිමය ගනුදෙනු සඳහා බැංකු ඇතුළු විදේශ විනිමය බලයලත් අලෙවි නියෝජකයන් පිළිපැදිය යුතු බවට මහ බැංකුව නියම කරන ලදී. මෙම සීමාව ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි දැඩි අහිතකර බලපෑම් ඇති කළේය. ඇ. ඩොලර් සඳහා ඇති ඉල්ලුම ඇ. ඩොලරයට රු. 203ක උපරිම සීමාවේදී ඇ.ඩොලර් සැපයීමට වඩා ඉහල බැවින්, ඉහළ සීමාව වන ඩොලරයට රු. 203, මහ බැංකුවේ සීමා කිරීම මෙම අනුපාතයට "ස්ථාවර" වන විනිමය අනුපාතිකය සත්‍ය වශයෙන්ම ප්‍රතිඵලයක් විය. මෙම "ස්ථාවර" අනුපාතයට, අවසර ලත් සියලුම විදේශ වියදම් සඳහා ගනුදෙනුකරුවන් අතර ප්‍රමාණවත් නොවන ඇ. ඩොලර් වෙන් කිරීම සීමා කිරීම මගින් මෙම හිඟය පියවීමට බැංකුවලට බල කෙරී ඇත. පසුගිය මාස කිහිපය තුළ හිඟය සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන්, "ස්ථාවර" අනුපාතය සිතූ පරිදි පවත්වා ගනිමින්, මහ බැංකුව පහත විස්තර කර ඇති පරිදි, මෙම හිඟයේ අහිතකර ප්‍රතිවිපාක ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වූ අතිරේක නියෝග කිහිපයක් නිකුත් කර ඇත.

බාහිර කම්පනවල බරපතලකම සහ දේශීය පෙරමුණේ මෑත කාලීන වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමේ අදහසින් මහා බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මාර්තු 4 වැනි දින පුළුල් ප්‍රතිපත්ති පැකේජයක් ප්‍රකාශයට පත් කළේය. එම සන්දර්භය තුළ, වෙළෙඳපොලවලට විනිමය අනුපාතිකයේ වැඩි නම්‍යශීලීභාවයකට ඉඩ සැලසුණු අතර රුපියලේ අගය රු. 260ට අවප්‍රමාණය විය.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්සාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

චාර්මික වාර්තාව 2021 → ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්මික වාර්තාව 2021

### උපාය මාර්ගික ප්‍රමුඛත්වය

**ප්‍රේෂණ සඳහා ප්‍රධාන මූල්‍ය වෙළෙඳපොළ තුළ වෙළෙඳපොළ ග්‍රහණය සහ වෙළෙඳපොළ සංවර්ධනයන්**

2021 ප්‍රගතිය	2022 අවධානය
<ul style="list-style-type: none"> <li>වෙස්ටන් යූනියන් එක්ස්ප්‍රස් මුදල් ප්‍රේෂණ සේවය සමඟ ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කිරීම</li> <li>ජපන් ප්‍රේෂණ මූල්‍ය සමාගම සමඟ ප්‍රේෂණ සම්බන්ධතාවයකට ඇතුළත්වීම් තුළින් පහත දැ පිරිනමයි                     <ul style="list-style-type: none"> <li>ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ වෙනත් දේශීය බැංකු සමඟ ණය ගිණුම්</li> <li>කවුච් ගෙවීම්</li> </ul> </li> </ul>	<ul style="list-style-type: none"> <li>ප්‍රධාන වර්ධනය ඉදිරියට යන වෙළෙඳපොළවල් කෙරෙහි අවධානය අඛණ්ඩව යොමු කිරීම</li> <li>භාවිතයට නොගත් වෙළෙඳපොළවල් ග්‍රහණය කිරීමෙන් වෙළෙඳපොළ කොටස වැඩි කිරීම</li> <li>අපනයන වෙළෙඳ මූල්‍ය ව්‍යාපාර සඳහා වැඩි අවධානයක් ලබාදීම.</li> <li>මෙහෙයුම් සරල කිරීම සහ විධිමත් කිරීම සහ ඩිජිටල් හැකියාවන් සඳහා ආයෝජනය කිරීමෙන් කාර්යක්ෂමතාව වැඩි කිරීම</li> </ul>

### මූල්‍ය සමාලෝචනය

වගුව 15

	2021 (රු.මි.)	බැංකුවේ එකතුවෙන් ප්‍රතිශතය
පොලී ආදායම	<b>1,186.0</b>	0.9
ශුද්ධ පොලී ආදායම	<b>614.0</b>	1.1
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	<b>0.3</b>	0.01
බදු ගෙවීමට පෙර ශුද්ධ මෙහෙයුම් ආදායම	<b>270.3</b>	0.5
අංශයෙහි වත්කම්	<b>14,480.3</b>	0.9
අංශයෙහි වගකීම්	<b>15,861.8</b>	1.1

- කෙසේවෙතත්, විදේශ විනිමය සංචිත ක්ෂයවීම් හේතුවෙන් නව ආනයන සීමා හඳුන්වාදීමත් සමඟ බැඳුණු අවප්‍රමාණයේ බලපෑම ආනයන ආශ්‍රිත වෙළෙඳ මූල්‍ය කටයුතු මත ගාස්තුවක් අපේක්ෂා කෙරේ.

### භාණ්ඩාගාරය සහ ගනුදෙනු

වත්කම් වගකීම් කළමනාකරණ කමිටුව හරහා පොලී අනුපාතිකය සහ ද්‍රවශීලතා අවදානම් වැනි බැංකුවේ වෙළෙඳපොළ අවදානම් කළමනාකරණය කිරීමේදී භාණ්ඩාගාරය සහ ගනුදෙනු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම අංශය රජයේ සුරැකුම්පත්, ස්කන්ධ, විදේශ විනිමය, ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම් ණයවල ආයෝජනයෙහි තීරණ වේ. බැංකුවේ ද්‍රවශීලතා අවදානම මත පදනම්ව ණයකර සහ බැඳුම්කර හරහා අරමුදල් රැස්කිරීමේ කටයුතු ද සිදු කරයි.

### 2021 මෙහෙයුම් පරිසරය

- මිල අස්ථාවරත්වයට මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන බැවින් ඉහළ අනුපාත සංශෝධනය
- වසරක සහ දිගු කාලීන සුරැකුම්පත් මත වඩා අඩු එළඳාව මගින්, වඩා ද්‍රවශීල කෙටි කාලීන සුරැකුම්පත් වෙත ආයෝජන ආකර්ෂණය
- රාජ්‍ය සුරැකුම්පත්වල එළඳාව අස්ථායී ආකාරයෙන් වුවද, එහි ඉහළ ගමනාව අඛණ්ඩව පවත්වාගෙන යාම
- අධි උද්ධමනය මධ්‍යයේ සෘණාත්මක සැබෑ පොලී අනුපාත

2021 වසර තුළදී, බැංකුවේ විදේශ ජංගම තැන්පතු පදනම එකතූන රැඳී පැවති අතර 2020 දී වාර්තා කළ රු. බිලියන 3.3ට සාපේක්ෂව රු. මිලියන 16.4ක් පමණක් සේවයේ යොදවා ඇත. එයට ප්‍රධාන හේතුවනම්, 2021 තුන්වන කාර්තුවේ අග භාගයේ දී එක්සත් ජනපද ඩොලරයට රුපියල රු. 203.0 ට පරිපාලනමය වශයෙන් නැවත අගය කිරීමෙන් පසු බැංකු මාර්ග තුළින් මෙරටට විදේශ විනිමය ගලාඒම නතරවීමයි. ඒ අනුව, විදේශ මුදල් තැන්පතු වල වෙළෙඳපොළ කොටස පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වූ 0.84% සිට 0.72% දක්වා 112bps කින් අඩු විය.

2021 දී බැංකු නාලිකා හරහා ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වසර 10 ක අවම අගයකට පහත වැටී ඇත. කෙසේ වෙතත්, පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 56.2ට සාපේක්ෂව බැංකුවට 2021 වසරේ රු. බිලියන 57.1 ක් වටිනා ප්‍රේෂණ ලබා ගැනීමට හැකි වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රේෂණවල වෙළෙඳපල කොටස 2020 දෙසැම්බර් මාසයේ 4.24% සිට 2021 දෙසැම්බර් වන විට 5.25% දක්වා වැඩි විය.

ක්ෂේත්‍රයේ ප්‍රවණතාවය පිළිබිඹු කරමින්, රටේ අගුලු දැමීමේ තත්වයට අමතරව අන්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීමට රජය ගත් මූලපිරීමත් සමඟ වෙළෙඳපොළේ ඩොලර් හිඟය හේතුවෙන් බැංකුව හරහා සිදු කෙරෙන වෙළෙඳාමේ පරිමාව කෙරෙහි දැඩි ලෙස බලපෑවේය. මෙම පියවර ගනුදෙනුකරුවන්ට සුමටව වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යාම වැළැක්වූ අතර එමඟින් වෙළෙඳ මූල්‍ය ව්‍යාපාරයට විශාල බලපෑමක් එල්ල විය.

### අවදානම හා අවස්ථා සහිත අනාගත දැක්ම

- විනිමය අනුපාතිකය නිදහසේ පාවිච්චි ඉඩ දීමට මහ බැංකුව ගත් තීරණයට පසුව, ප්‍රේෂණ ව්‍යාපාරය සහ විදේශ මුදල් තැන්පතු යථාවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



### උපායමාර්ගික ප්‍රමුඛතාව

**බැංකු සහ වෙළෙඳ පොත් වෙත නිසි සැලකිල්ල යොමු කරමින් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය සහ බැංකුවේ පොලී අනුපාත අවදානම උපායමාර්ගිකව කළමනාකරණය**

**2021 ප්‍රගතිය**

- රජයේ සුරැකුම්පත් සඳහා නව ආයෝජනය රු. බිලියන 170ක් සිදුකරන ලදී.

**2022 අවධානය**

- ආයෝජනය මත ප්‍රතිලාභ ප්‍රශස්ත කිරීම සහ වත්කම් වගකීම් කළමනාකරණ කාර්යය ශක්තිමත් කිරීම

**මෙහෙයුම් සරල කිරීම සහ විධිමත් කිරීම සහ ඩිජිටල් හැකියාවන් සඳහා ආයෝජනය කිරීමෙන් කාර්යක්ෂමතාව වැඩි කිරීම**

**2021 ප්‍රගතිය**

- භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ මුලපිරීම්
- බැංකුවේ RTGS පද්ධතිය ස්ථාපනය අවසන් කිරීම

**2022 අවධානය**

- භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම
- අලෙවි නියෝජිත සෘජු සහභාගිත්ව තත්ත්වය දියත් කිරීම
- මුදල් පරිසර පද්ධතිය පරිවර්තනය කිරීමෙන් සහ ප්‍රධාන පරිපාලන කටයුතු සරල කිරීමෙන් හෝ මධ්‍යගත කිරීම මගින් අපයෝගී ඉදිරි පෙළ ශාඛා සේවකයින්ගේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩි කිරීම
- RTGS පද්ධතිය ක්‍රියාත්මක කිරීම

### මූල්‍ය සමාලෝචනය

වගුව 17

	2021 (රු.මි.)	එකතුවෙන් ප්‍රතිශතය
පොලී ආදායම	<b>73,556.0</b>	56.0
ශුද්ධ පොලී ආදායම	<b>29,857.1</b>	54.7
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	-	-
බදු ගෙවීමට පෙර ශුද්ධ මෙහෙයුම් ආදායම	<b>29,866.8</b>	51.6
අංශයෙහි වත්කම්	<b>867,086.3</b>	54.9
අංශයෙහි වගකීම්	<b>20,098.6</b>	1.3

පාලිත පොලී අනුපාත තත්ත්වය හේතුවෙන් රජයේ සුරැකුම්පත් සඳහා ද්විතියික වෙළෙඳපොලේ උදාසීන වෙළෙඳ ක්‍රියාකාරකම් මධ්‍යයේ, භාණ්ඩාගාරය මූලික වශයෙන් මුදල් ප්‍රවාහ කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරන ලදී. ඉහළ අනුපාත සංශෝධන සහ SRR හි ඉහළ යාමේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් වසරේ දෙවන භාගයේදී අනියෝග කිහිපයක් ඉදිරිපත් විය. මෙම පියවර මාස 3-6 එලඳා වක්‍ර අපේක්ෂාවන් මත පදනම්ව කෙටි කාල සීමා විකල්පයන් කෙරෙහි වැඩි අවධානයක් සහිත පොලී අනුපාත ඉහළ යාමට හේතු විය.

විදේශ විනිමය ද්‍රවශීලතාව දෙස බැලීමේදී, භාණ්ඩාගාරයේ ප්‍රධාන ප්‍රමුඛතාව වූයේ බැංකුවේ ශුද්ධ විවෘත තත්ත්වය විශේෂයෙන්ම වෙළෙඳපොල

තුළ විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීමයි. 2021 වසර පුරා, බැංකුවේ විදේශ විනිම ද්‍රවශීලතා තත්ත්වය ශක්තිමත්ව පැවතුණි.

බැංකුවේ භාණ්ඩාගාර අංශය 2021 දී බැංකුවේ 51.6%ක බදු පෙර මෙහෙයුම් ලාභය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් අතර එය ශුද්ධ පොලී ආදායමේ සැලකිය යුතු වැඩි වීමක් හේතුවිය. 2021 වසරේ පැවති වෙළෙඳපල අස්ථාවරත්වය බැංකුවේ ද්‍රවශීලතා මට්ටම් කළමනාකරණය කිරීමේදී සහ වත්කම් සහ වගකීම් කල්පිරීමේ නොගැලපීම් තිරික්ෂණය කිරීමේදී අංශයේ කාර්යභාරයේ වැදගත්කම වැඩි කරන ලදී. මෙම අංශය ද්‍රවශීලතා ස්වාරක්ෂක ශක්තිමත් කර ඇති අතර, අඩුපිරිවැය සාර්ථකව

අරමුදල් රැස්කර දිගුකාලීන ආයෝජන රජයේ සුරැකුම්පත් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර කරා මෙහෙයවන ලදී. 2021 අවසානයට, රජයේ සුරැකුම්පත් කළඹ ප්‍රස්ථිතිය තුළ රු.බිලියන 834.1ක් වූ අතර ස්කන්ධ කළඹ රු. මිලියන 427.4ක වෙළෙඳපොල ඉපයීමක් සහ රු.බිලියන 5.2ක කළඹක් සමඟ අදහාගත නොහැකි කාර්යසාධනයක් වාර්තා කළේය.

#### අවදානම හා අවස්ථා සහිත අනාගත දැක්ම

- රටේ අවදානම් පැතිකඩ සලකා බලමින් විදේශ අරමුදල්කරණයට පිවිසීමේ අභියෝග
- විදේශ සංචිත ක්ෂය වීම, ඉහළ යන විදේශ මුදල් ණය ආපසු ගෙවීම අවශ්‍යතා, සීමා සහිත වෙළෙඳපොල අරමුදල් ප්‍රභවයන් සහ මෑතකාලීන අභිතකර ගෝලීය වර්ධනයන් සමඟ වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යාම මගින් රජයේ සුරැකුම්පත්වල එලඳාව කෙරෙහි වැඩි පීඩනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ
- අතිශය දුර්වල ආර්ථික දර්ශක මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට මුදල් මණ්ඩලයට පීඩනය ඇති කරයි
- සැපයුම් දාම බිඳවැටීම්, උද්ධමන අනුපාත ඉහළ යාම සහ භූ දේශපාලනික සාධක මගින් තවදුරටත් ආර්ථිකයට බලපෑම් ඇති කරයිනම්, ස්කන්ධ වෙළෙඳපොලවල් සඳහා ඉදිරි දැක්ම තවදුරටත් දුර්වල විය හැකිය

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ කිරීමේ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# නිෂ්පාදිත ප්‍රාග්ධනය



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය



පූර්විකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## එයට ඇතුළත් දෑ

නිෂ්පාදිත ප්‍රාග්ධනය යන්නෙන් සේවා ලබාදීමේදී භාවිතය සඳහා යම් ආයතනයක් විසින් හිමිකම් කියන, බදුගෙන හෝ පාලනය කරන භෞතික, ද්‍රව්‍යමය සහ තාක්ෂණික අරමුණුවල සංයෝගය අර්ථවත් කරයි. එයම නිමි ද්‍රව්‍යක් නොවී ඒ වෙනුවට නිෂ්පාදන ක්‍රියාවලියට දායක වේ.

## නිෂ්පාදිත ප්‍රාග්ධනය තුළින් වටිනාකම නිර්මාණය



ජාතික ඉතිරිකිරීමේ බැංකුවට නිෂ්පාදන ප්‍රාග්ධන යනු කුමක්ද

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේදී, අපගේ නිෂ්පාදන ප්‍රාග්ධනය සියලු භෞතික සහ ඩිජිටල් යටිතල පහසුකම් ලෙස වටහාගෙන ඇති අතර එය මෙහෙයුම් විශිෂ්ටත්වය අත්කර ගනිමින් අපගේ ගනුදෙනුකරුවන් වෙත සාර්ථකව ළඟා වීමට උපකාරී වේ. අපගේ භෞතික යටිතල පහසුකම්වලට දේපල, පිරිසිදු සහ උපකරණ, ශාඛා ජාල, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, මුදල් ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍ර, විකුණුම් ස්ථානය සහ අනෙක් ගෙන යා හැකි විකුණුම් යන්ත්‍ර, තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල, සහ එමිකෘෂ් සිල්ලර වෙළෙන්දන් අයත් වන අතර අපගේ ඩිජිටල් යටිතල පහසුකම් සහ අන්තර්ජාල බැංකුකරණය, chatbox සහ සමාජ මාධ්‍ය වැනි ඩිජිටල් වේදිකාවලින් සමන්විත වේ.

නිර්මාණය කළ වටිනාකම	2021 දී ප්‍රධාන අභියෝග	2021 දී ප්‍රධාන අවස්ථා
<ul style="list-style-type: none"> <li>ස්වයං සේවා මාර්ග හරහා වටිනාකම් කොටස</li> <li>වටිනාකම් දාම හරහා ඩිජිටල් පරිවර්තනය</li> <li>ව්‍යාපාර අඛණ්ඩතාව</li> <li>භෞතික සහ ඩිජිටල් යටිතලපහසුකම් වල විශ්වාසනීයත්වය</li> <li>මෙහෙයුම් කාර්යක්ෂමතා සහ වර්ධිත ඵලදායීතාව</li> </ul>	<ul style="list-style-type: none"> <li>අප්‍රමාණ සහ වෙනස්වන ගනුදෙනුකාර කැමැත්ත</li> <li>අඛණ්ඩ ආයෝජනය අවශ්‍යවන ව්‍යාපෘති සහ මූල්‍ය ඔරොත්තුදීමේ තක්සේරුකිරීම්</li> <li>භූගෝලීය පුළුල්කිරීම මත සීමා</li> <li>තොරතුරු පද්ධති ආරක්ෂාව නඩත්තු කිරීම</li> <li>නව තාක්ෂණයට ගනුදෙනුකාර ප්‍රතිරෝධය</li> </ul>	<ul style="list-style-type: none"> <li>මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකිවීම</li> <li>වැඩි දියුණු වූ බැංකුවේ ඵලදායීතාව සහ ගනුදෙනුකාර අත්දැකීම</li> <li>උපායමාර්ගික වෙනස්වීම් ලෙස භාවිතා කළ ඩිජිටල් හැකියාවන්</li> <li>ඩිජිටල් බැංකුකරණය වෙත වේගයෙන් විතැන්වීමට හැකියාව</li> <li>බැංකුවේ කඩිසරකම වැඩි කිරීම</li> </ul>

**වැදගත් කරුණු**




**ඇල්මැති පාර්ශ්වකරුවන්**



**කෙටි කාලයේ සිට මධ්‍ය කාලයට උපායමාර්ගික ප්‍රමුඛතා**






අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



වටිනාකම නිර්මාණයේ මූලිකාංග (DVC)

රූපසටහන 12



අපගේ නියෝජනය (DVCI)


බැංකුවක් ලෙස, සෑම ප්‍රජාවකටම සහ සමාජයේ සෑම ස්ථරයකටම අපගේ නිෂ්පාදන සහ සේවාවන් ලබාදෙන දිවයිනේ සෑම පළාතක්ම සහ දිස්ත්‍රික්කයක්ම ආවරණය කරන අපගේ ජාල හරහා පුළුල් දීප ව්‍යාප්ත ආවරණය පිළිබඳව අපි ආඩම්බර වෙමු. මෙම ජාලයට ශාඛා 261ක්, ප්‍රාදේශීය කාර්යාල 8ක් සහ විසා සහ මාස්ටර් ඩෙබ්ට් කාඩ් පහසුකම් සහිත ATMs/CRMs 384ක් ඇතුළත් වේ. ඊට පුරා ඇති මුදල් තැන්පතු යන්ත්‍ර (CDMs) සහ මුදල් ප්‍රතිවක්‍රීකරණ යන්ත්‍ර (CRMs) ඇතුළුව ATM යන්ත්‍ර 5,400කට අධික ප්‍රමාණයක් සම්බන්ධ කරන ජාලයකට ප්‍රවේශය අප වෙත ලබා දෙන ලංකා ජේ සමඟ අපි හවුල් වී සිටිමු.

අපගේ ශාඛා හා ජාල පිළිබඳ විස්තර සඳහා අපගේ වෙබ් අඩවිය බලන්න.



GRI 102-4 සහ 6

රූපසටහන 13



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

ජාලය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### අපගේ ලඟාවීම වැඩි කිරීම (DVC II)

රාජ්‍ය බැංකුවක් ලෙස අපගේ ආවරණ තත්ත්වය තුළ, අපගේ බැංකු සේවා පුළුල්ව පැතිරී ඇති බව පමණක් නොව, කාර්යක්ෂමව සහ තාක්ෂණයේ අති නවීන බව සහතික කිරීමට අපි උනන්දු වෙමු. අපි 2021 දී අපගේ අපේක්ෂාවන්ට සමීප කරමින් පහත සඳහන් දෑ සාක්ෂාත් කර ගෙන ඇත.

### දිවයින පුරා ජාලය

අපගේ සන්නාමය ඉස්මතු කරන අතරම ගනුදෙනුකරුවන් සඳහා භෞතික පිවිසුම් ස්ථාන ලෙස ක්‍රියා කිරීමේදී ශාඛා උපායමාර්ගික කාර්යභාරයක් ඉටු කරයි. ඒ අතරම, බැංකු කටයුතු සඳහා ඩිජිටල් අවකාශ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන ගනුදෙනුකාර හැසිරීම් වල ඩිජිටල් වෙනසක් සිදු වී ඇත. දිවයින පුරා භෞතික පිවිසුම් ස්ථාන ස්ථාපනය කිරීම මෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීම මගින් බැංකුව භෞතික සහ ඩිජිටල් ඉල්ලීම් දෙකටම අනුගත වීමට මෙය හේතු වී ඇත.

අපගේ දිවයින පුරා භෞතික පිවිසුම් ස්ථාන අපගේ වටිනාකම් නිර්මාණ ක්‍රියාවලියේ ප්‍රධාන වත්කමකි. අපගේ ඩිජිටල් යටිතලපහසුකම් ගොඩනගන අතරම, ක්‍රමෝපායික ස්ථානවල නව ශාඛා එකතු කරමින් අපගේ ශාඛා ජාලය අපි අඛණ්ඩව වැඩි කරමු. 2021 දී අපි යක්කලමුල්ල සහ අහංගම ශාඛා දෙකක් විවෘත කළෙමු. ගනුදෙනුකාර අත්දැකීම් වැඩි කිරීමට සහ අපගේ සේවකයින් වෙත ප්‍රසන්න සේවා පරිසරයක් ලබාදීමට වසර තුළ ශාඛා නැවත ස්ථානගතකිරීම, පුළුල්කිරීම සහ නව්‍යකරණ අඛණ්ඩව සිදුකරන ලදී. කැලණිය, කලුබෝවිල, කහතුඩුව, දන්කොටුව, බුන්තල, මොනරාගල සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ ශාඛා නව විශේෂිත ස්ථානවල නැවත ස්ථානගත කරන ලදී.

### ආදර්ශ ශාඛා සංකල්පය

2017 දී දියත් කළ "ආදර්ශමත් ශාඛාව" සංකල්පය යනු නවීනතම බැංකුකරණ සේවාවන් තුළින් සැම පිවිසුම් ස්ථානයකදීම අපගේ ගනුදෙනුකරුවන්ට සේවා ලබාදීමට උත්සාහ කරන බැංකුකරණ සංකල්පයක් වන අතර මෙහිදී සැම ශාඛාවකටම එස් 5 ප්‍රමිති සන්නාමකරණය සහ සන්නාමය යටතේ සැලසුම්කළ "සුහුරු කලාපය" ක් අයත් වේ. මෙම කලාප "එන්එස්බී කතෙක්ට්" සන්නාම නාමය යටතේ ඒකාබද්ධ ඩිජිටල් මාධ්‍ය සිග්නේල් (IDMS) සමඟ ඩිජිටල් බැංකුකරණය සඳහා ඒටීඑම්, සීඩීඑම් සහ සීආර්එම්වලින් සමන්විත වේ.

2021 අවසානයට, මෙම බැංකුව දිවයින පුරා සුහුරු කලාප 40ක් ස්ථාපිත කර ඇති අතර 2022 අවසානයේදී සුහුරු කලාප 43 දක්වා ලඟාවීමට අපේක්ෂා කරයි.

සුහුරු කලාප	
2018	5
2019	34
2020	-
2021	1
2022	3

### වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් සඳහා පහසුකම් සැලසීම

සැමට සමාන ප්‍රවේශයක් ලබා දීමේ අපගේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, දිවයින පුරා පිහිටි ශාඛා තුළ ආබාධිත ප්‍රවේශය ලබා දීමට බැංකුව පියවර ගෙන ඇත. 2021 වන විට, බැංකුවට අයත් ශාඛා ගොඩනැගිලි 38 ක් සහ කුලී පදනම මත පවතින ශාඛා වලින් 90% ක් ආබාධිත ප්‍රවේශය ඇත. සියලුම අනාගත ශාඛා මෙම අවශ්‍යතාවය මත ගොඩනගනු ලබන අතර බැංකුවේ සියලුම ශාඛා ප්‍රවේශ සමානාත්මතාවයෙන් සමන්විත වන බව සහතික කිරීමට අපි උත්සාහ කරමු.

### හරිත ගොඩනැගිලි

අපි අපගේ පාරිසරික වගකීම ඉතා බැරෑරුම් ලෙස සලකන අතර පිරිවැය අඩු කිරීම, බලශක්ති සංරක්ෂණය සහ අපගේ කාබන් පියසටහන අඩු කිරීම සඳහා බලශක්ති කාර්යක්ෂමතා ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. බලශක්ති පරිභෝජනය අඩු කිරීම සඳහා ස්වාභාවික ආලෝකය සහ වාතය ප්‍රශස්ත කරමින් සියලුම නව ශාඛා ඉදිකර ඇති බව අපේ හරිත ගොඩනැගිලි සංකල්පය සහතික කරයි. ශාඛා/සංචාරක බංගලා 42 ක් සූර්ය බලශක්ති පද්ධතිවලින් සමන්විත වන අතර, බලශක්ති කාන්දුවීම් අවම කිරීම සඳහා අපගේ ශාඛා පරිශ්‍රයේ විදුරු ජනේල සවි කර ඇත. හරිත ගොඩනැගිල්ලක් ලෙස හඳුනාගෙන ඇති අපගේ කතරගම සංචාරක බංගලාව එහි ස්වභාවික ආලෝකය සහ වාතය ප්‍රශස්තකරණය හේතුවෙන් අවම විදුලි පරිභෝජනයක් ඇති අතර මේ සියල්ල බලශක්ති සංරක්ෂණයට දායක වේ. අපගේ හරිත සංකල්ප පිළිබඳ වැඩිදුර විස්තර සඳහා 174 පිටුව බලන්න.

### අපගේ ඩිජිටල් පියසටහන පුළුල් කිරීම (DVC III)

බැංකු කටයුතුවල යෙදීමේදී වර්ධිත ඩිජිටල් නැඹුරුතාවක් පෙන්වන ගනුදෙනුකරුවන් සමඟ බැංකුකරණය තුළ ඩිජිටල්කරණය මෙහෙයවීමේදී වර්තමාන ප්‍රවණතාව ශක්තිමත්ය.

සේවකයින් ද ඩිජිටල් ක්‍රියාවලි තුළ වඩා කාර්යක්ෂම බවත් වඩා ඉහළ ඵලදායිතාව උත්පාදනය කරන බවත් සොයා ගෙන ඇත. මෙම අන්තයෙන්, අපි ස්වයං සේවා කොටස්, ගෙවීම් සහ ඩිජිටල් විසඳුම්වල ආයෝජනය කර ඇති අතර, තොරතුරු ආරක්ෂාව ශක්තිමත් කර ඇත. අපගේ වැඩසටහන් පහත දැක්වේ.

### ඩිජිටල් අවකාශයන්


මාර්ගගත භාවිතය වැඩිවීම සහ තරුණ ගනුදෙනුකරුවන්ගේ තාක්ෂණික දැනුම් ස්වභාවය හේතුවෙන් අපි අපගේ අවධානය ඩිජිටල් මාර්ග කරා යෙමු කළෙමු. තරුණ සේවාදායකයින් ආකර්ෂණය කර ගැනීමට, අපගේ දැනට සිටින සේවාදායකයින් සමඟ වඩා හොඳින් සන්නිවේදනය කර ගැනීමට සහ බැංකුව කරා වඩා ඉහළ දුගතාව ලබාදීමට මෙය අපට ශක්තිමත් කර ඇත.

### ආරක්ෂක කාඩ්පත් ගෙවීම්

බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඉතා බැරෑරුම් ලෙස ගන්නා අතර, රටේ මුදල් රහිත වැඩසටහන අනුව නව්‍යකරණ නමුත් ආරක්ෂක ගෙවීම් විකල්ප ලබාගැනීමට සැම උත්සාහක්ම දරා ඇත. බැංකුව පහත පියවර ගෙන ඇත:

- වංචා වැලැක්වීමට විපය ශක්තිමත්කළ EMV (යුරෝපා මාස්ටර් කාඩ් සහ වීසා) හරපත් අභ්‍යන්තරව මුද්‍රණය ආරම්භ කිරීම
- 450,000කට වැඩි "ldkaoi පටිය පමණක්, කාඩ්පත් EMV කාඩ්වලට පරිවර්තනය කිරීම
- NFC (ආසන්න ක්ෂේත්‍ර සන්නිවේදනය) තාක්ෂණය ශක්තිමත් කළ වීසා සහ මාස්ටර් හරපත් හඳුන්වා දීම. මේ මගින් තොරතුරු පාදාගැනීම සහ සොයා ගැනීම තුළ උපරිම ආරක්ෂාව පිරිනමයි.
- EMV කාඩ්වලට හරිත PIN නිකුතුව හඳුන්වාදීම - මෙහිදී PIN කෙටි පණිවිඩ මගින් නිකුත් කරන අතර, ගනුදෙනුකාර තොරතුරු ආරක්ෂා වේ.
- 2018 දී ක්‍රියාත්මක කළ කාඩ් කළමනාකරණ පද්ධතිය නඩත්තු කිරීම

- ස්වයංක්‍රීය පසු විපරම් ක්‍රමය තුළින් හර කාඩ් ආශ්‍රිත ගැටළු නිරාකරණය. මෙහිදී කාඩ්පත් මධ්‍යස්ථානය, ඇමතුම් මධ්‍යස්ථානය සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහය සේවා ඒකකය ඒකාබද්ධ කරයි.

 "බුද්ධිමය ප්‍රාග්ධනය: 133 පිටුවේ ශක්තිමත් පද්ධති සහ ක්‍රියාවලි" සහ 235 පිටුවේ "තොරතුරු ආරක්ෂණ අවදානම" බලන්න.

**ජංගම ගෙවීම් යෙදුම**

"එන්එස්බී ජේ ඇප්" සන්නාම නාමය යටතේ 2021 දී හඳුන්වා දෙන ලද, එන්එස්බී ජංගම ගෙවීම් යෙදුම iOS, Android, සහ Huawei වැනි ජංගම යෙදුම් අවකාශ මත ලබාගත හැකිය. මෙම යෙදුම හඳුන්වාදීමේ මූලික පරමාර්ථය වන්නේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ දෛනික බැංකු අවශ්‍යතා පහසුවෙන්, ආරක්ෂිතව සහ වේගයෙන් ඉටු කර ගැනීමට ඔවුන් දිරිගැන්වීමයි. යෙදුම මගින් ලබා දෙන පහසුකම්වලට තැන්පතු, බැංකුවේ හෝ වෙනත් බැංකුවල ඕනෑම ගිණුමකට අරමුදල් මාරු කිරීම, බැංකුවෙන් ලබාගත් ණයවලට අදාළ ණය වාරික ගෙවීම, බිල්පත් ගෙවීම්, QR කේතය යටතේ ගෙවීම්, එහි ඇමතුම් මධ්‍යස්ථානය සමඟ ක්ෂණික සම්බන්ධතා සහ තවත් බොහෝ දෑ අතුළත් වේ.

**වෙනත් ගෙවීම් විසඳුම්**


මහ බැංකුව විසින් ආරක්ෂිත ඉ-ගෙවීම් සංක්‍රමණය තහවුරු කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති බැවින්, බැංකුව ලංකා ජේ, CEFTS, ලංකා ජේ මාර්ගගත ගෙවීම් අවකාශය, ඇ.ඩොලර් මාර්ගගත නිෂ්කාශන පද්ධතිය වැනි ගෙවීම් විසඳුම් කිහිපයක් මැන දී සංවර්ධනය කර ඇත.


**අපගේ මෙහෙයුම් ක්‍රියාවලි වැඩි කිරීම (DVC IV)**

ලෝකය ඩිජිටල්කරණය කරා පරිවර්තනය වෙමින් සිටින බව අපි අවබෝධ කර ගෙන ඇති අතර, එබැවින්, අපගේ ඩිජිටල් හා භෞතික යටිතලපහසුකම් එකිනෙකට අනුව කටයුතු කරන බව අපි සහතික කර ඇති අතර, ඒ තුළින් වඩාත් පහසු සහ කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රියාවලි ලබා දේ. ඩිජිටල් යුගය තුළ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන්ට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීමේ අපගේ අධිෂ්ඨානය තුළ එය පෙරමුණේ තබා ගනිමින් අපගේ පද්ධති සහ ක්‍රියාවලි අපි අඛණ්ඩව යාවත් කරමු. මේ සම්බන්ධයෙන් අපගේ මූලපිරීම් පහත සාකච්ඡා කෙරේ.

2019 දී ප්‍රසම්පාදනය කළ, ඒකාබද්ධ ප්‍රධාන බැංකුකරණ විසඳුම මගින් තැන්පතු, ණය, වෙක්පත්, ණය, ඇප, එකතු කිරීම්, සහ එක් අවකාශයක් මත ගෙවීම් සියල්ල ආවරණය කරයි. එය පහත දෑ කෙරෙහි අවධානය යොමු කරයි:

**ඒකාබද්ධ ප්‍රධාන බැංකුකරණ විසඳුම**

-  ගනුදෙනුකාර නමාශීන්වය සඳහා තොරතුරු තාක්ෂණ ශිල්පය නවීන මාදුකාංග යාවත් කිරීම
-  නිෂ්පාදන සහ සේවා බෙදාහැරීම ඩිජිටල් අයුරින් පරිනාමනය කිරීම. එවිට එයට වෙනස්වීම් යොදා ගැනීම පහසු වේ
-  දෛනික මෙහෙයුම් සඳහා සහ ගනුදෙනුකාර අවශ්‍යතා අවබෝධ කර ගැනීමට පදනමක් ලෙස නවීන තාක්ෂණය භාවිතා කිරීම
-  අපගේ මෙහෙයුම්වල වේගය, කාර්යක්ෂමතාව සහ ශක්තිය වර්ධනය කර ස්වයංක්‍රීය ක්‍රියාවලියට පසු අන්තයේ මෙහෙයුම් ඩිජිටල් අයුරින් යාවත් කිරීම



රූපසටහන 14

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිහාසයේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

මධ්‍යගත බැංකුකරණ විසඳුම ඉහළ මට්ටමේ ස්වයංක්‍රීයකරණයට හා අවදානම් රහිත සංවර්ධනයට හේතු වී ඇති අතර නවීන ඒකාබද්ධ බැංකුකරණ අවශ්‍යතා මෙහෙයවීමේදී, එය භාවිතයට පහසුවන අතර, ඉහළ මෙහෙයුම් කාර්යක්ෂමතාව ලබාදෙමින් නියාමන අවශ්‍යතා සහ ජාත්‍යන්තර මනා පරිවෘත්ත අනුකූල වේ. සේවකයින් සහ ගනුදෙනුකරුවන් යන දෙවර්ගයම ආසන්නම හැඟීමෙන් මින් ප්‍රතිලාභ ලබන අතර, බැංකුව වඩා ඉහළ ඵලදායීතා මට්ටම සහිත සහ දිගුකාලීනව වෙළෙඳපොලට වඩා වැඩි වාර ගණනක් සහිත දත්ත පදනම් ආයතනයක් කරා පරිවර්තනය කරයි. මෙම ක්‍රමය මුදල් විශුද්ධීකරණ විරෝධී විසඳුම් ඒකාබද්ධ කිරීම මගින් තවදුරටත් ශක්තිමත් කරයි. භාණ්ඩාගාර කළමනාකරණ ක්‍රමය සහ මානව සම්පත් කළමනාකරණ ක්‍රමය කළමනාකරණ ක්‍රියාවලියට සාකච්ඡා ප්‍රවේශයක් ලබා දේ.

### මුදල් විශුද්ධීකරණ විරෝධී විසඳුම (AML)

#### E-KYC සමග blockchain තාක්ෂණය

2018 දී, මහ බැංකුව බලොක්චේන් තාක්ෂණය තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා සඳහා විභව ප්‍රතිලාභ හඳුනාගත් අතර, බැංකු සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ස්වේච්ඡා සහභාගිත්වය සමග අන්තර් කර්මාන්ත අධ්‍යයනයක් ආරම්භ කරන ලදී.

මහ බැංකුව හුවමාරු KYC විසඳුමක් සංවර්ධනය කරමින් සහ බලොක්චේන් තාක්ෂණය පදනම් හුවමාරු ඔබගේ ගනුදෙනුකරු හඳුනාගන්න (KYC) ක්‍රියාවලිය ආරම්භ කිරීමට ගිවිසුම්වලට ඇතුළත් වෙමින් ශ්‍රී ලංකාවේ බලොක්චේන් තාක්ෂණය පදනම් මූල්‍ය සේවා සඳහා මාර්ගය සැලසීමට තීරණය කරන ලදී. ඒ අනුව, බැංකුව බලොක්චේන් තාක්ෂණය සහිත KYC ට අදාළව මූලික පියවර ගෙන ඇත.

ප්‍රධාන බැංකුකරණ පද්ධතියේ AML අනුපූරක බැංකුවේ පහත කාර්යයන් ශක්තිමත් කර ඇත:

- වංචා සහ මුදල් විශුද්ධීකරණ කටයුතු වැලැක්වීමට ගනුදෙනු නියාමනය සහ පසු විපරම
- ඔබගේ ගනුදෙනුකරු හඳුනාගන්න සහ ගනුදෙනුකාර නිසි සම්ප්‍රජන සඳහා අඛණ්ඩ ජීවන චක්‍ර ආවරණය
- අනුමත සීමා අනුව ගනුදෙනුකරුවන්/ ගනුදෙනු නිවාරණය කිරීමේ හැකියාව
- සියලුම මුදල් විශුද්ධීකරණ AML රෙගුලාසි සමග අනුකූලතාවය
- පද්ධති ශක්තිමත් පසු විපරම හේතුවෙන් වර්ධිත නිසි සම්ප්‍රජන සහ අසාධුගත ගනුදෙනුකරුවන් නියාමනය

### මානව සම්පත් කළමනාකරණ පද්ධතිය

මානව සම්පත් කාර්යයන් ස්වයංක්‍රීය කිරීමේ අදහස ඇතිව, මෙම පද්ධතිය සාකච්ඡා කළමනාකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කරන අතර පහත ආකාරයෙන් මානව සම්පත් කාර්යයන්හි කාර්යක්ෂමතාව වැඩි කරයි:

- සේවක තොරතුරු රැස්කිරීම, ගබඩා කිරීම සහ තක්සේරු කිරීම
- විශ්‍රාම ගැනීම සහ බඳවා ගැනීම කළමනාකරණය කිරීම
- වැටුප් ගෙවීම සහ කාර්යසාධන ඇගයීම පසුපරම් කිරීම
- සේවක ප්‍රතිලාභ කළමනාකරණය පාලන කිරීම
- සේවක ඉගෙනුම් හා සංවර්ධනය පිළිබඳ වාර්තා පවත්වා ගැනීම

### Cash@Ease පද්ධතිය

බැංකුවේ මුදල් කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම Cash@Ease පද්ධතිය හඳුන්වා දෙන ලදී. එය භාණ්ඩාගාර අංශය සහ ශාඛා අතර මුදල් කළමනාකරණ ක්‍රියාවලිය තුළ වඩා ඉහළ මෙහෙයුම් කාර්යසාධනය සඳහා ඉඩ ලබා දේ. මෙය පහත දැ ශක්තිමත් කර ඇත:

- දෛනික මුදල් තත්ත්වය බැලීමට හැකිවීම
- භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලීමේ හැකියාව
- ශේෂ කළමනාකරණය
- ගනුදෙනුවල මාර්ගගත සහතික කිරීම යැවීම
- මුදල් කළමනාකරණ ක්‍රියාවලිය තුළ වර්ධිත නිර්වද්‍යතාව
- ඉහළ මට්ටමේ කාර්යක්ෂමතාව සහ ගනුදෙනුකාර සේවය



### 2022 සහ ඉන් ඉදිරියට දැක්ම

කෙටි කාලීන	මධ්‍ය කාලීන	දිගු කාලීන
<ul style="list-style-type: none"> <li>• තැපැල් ගෙවීම් යෙදුම ක්‍රියාත්මක කිරීම</li> <li>• භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම</li> <li>• ඩිජිටල් බැංකුකරණ ඒකකය ස්ථාපිත කිරීම</li> <li>• මහ බැංකුවේ ඩිජිටල් මාර්ග සිතියම අනුව බ්ලොක්චේන් තාක්ෂණය යොදා ගැනීම</li> <li>• CRM's, SMART ATM සහ ඩිජිටල් අවකාශ තුළින් ගනුදෙනුකාර පිවිසීමේ හැකියාව පුළුල් කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• ඩිජිටල් උපාංග තුළින් පහසුවෙන් පිවිසිය හැකි විස්තීර්ණ ඩිජිටල් බැංකුකරණ විසඳුම්</li> <li>• තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම සහ ISO 27001 සහතික කිරීම ලබා ගැනීම</li> <li>• මානව සම්පත් හා භාණ්ඩාගාර කළමනාකරණ පද්ධති සමඟ මධ්‍යගත බැංකුකරණ විසඳුම ඒකාබද්ධ කිරීම</li> <li>• ශාඛා ජාල සම්පව නියාමනය සඳහා</li> <li>• "මාර්ගගත අනුකූලතා තක්සේරු කිරීම" සිදු කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• කඩිසර සහ දත්ත පදනම් ආයතනයක් බවට පත්වීම</li> </ul>

- අතිරේක තොරතුරු
- මූල්‍ය වාර්තා
- පාලනය
- කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
- අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
- පූර්විකාව
- ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# බුද්ධිමය ප්‍රාග්ධනය



අතිරේක තොරතුරු

මූලාසාදන

පාලනය

කළමනාකරණ සාක්ෂිප්පු සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය


පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

## එයට ඇතුළත් දෑ

බුද්ධිමය ප්‍රාග්ධනය යන්නෙන් කිසියම් ආකාරයක ආර්ථික ප්‍රතිලාභයක් ලබා දිය හැකි සමාගමක සාමූහික දැනුම සහ සම්පත්වල වටිනාකමයි. එය ආයතනයක් තුළ අඩංගු තාක්ෂණික විශේෂඥතාව සහ ක්‍රියාවලි දැනුම ඇතුළත් වන අතර සමාගමක අස්පාශය වත්කම් හඳුනා ගැනීමට සහ ඒවා අර්ථවත් වර්ගීකරණයන් බෙදීමට යොදා ගනී. එබැවින්, බුද්ධිමය ප්‍රාග්ධනය උපරිම ලෙස භාවිතා කිරීමට අධිෂ්ඨාන කර ඇති ඕනෑම ආයතනයක් අවධානය යොමු කරන ලද දැනුම ලබා ගැනීම සහ සේවක පුහුණුව සඳහා සවිස්තරාත්මක සැලසුම් ඇති බව සහතික කරන අතරම එය නිශ්චිත තරඟකාරී වාසි බවට පරිවර්තනය කිරීමට ද අපේක්ෂා කරයි.

## බුද්ධිමය ප්‍රාග්ධනය තුළින් වටිනාකම නිර්මාණය



### ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බුද්ධිමය ප්‍රාග්ධනය යනු කුමක්ද

බැංකුවේදී, බුද්ධිමය ප්‍රාග්ධනය යන්නෙන් අපගේ බැංකුවට ආවේනික වූ පුළුල් දැනුම සහ හැකියාව අර්ථවත් කරයි. බුද්ධිමය ප්‍රාග්ධනය ප්‍රතිනිෂ්පාදනය කර බෙදාගත හැකි බැවින් එය මානව ප්‍රාග්ධනයට වඩා වෙනස් වන බව අපි විශ්වාස කරමු. එය අප ව්‍යාපාර කරන ආකාරයයි, අපව වෙන් කරන ආකාරයයි සහ එය තිරසාර වර්ධනයේ ප්‍රධාන ධාවකයක් ලෙස පවතී. එය අපගේ නිහඩ දැනුම, පාරිභෝගික පක්ෂපාතිත්වය, සන්නාමය සහ කීර්තිය, අභ්‍යන්තර පද්ධති සහ ක්‍රියාවලි, ව්‍යාපාරික ආචාර ධර්ම, ආයතනික වටිනාකම්, ප්‍රතිපත්ති සහ අපගේ පාර්ශ්වකරුවන් සඳහා වටිනාකමක් නිර්මාණය කිරීමට අත්‍යවශ්‍ය වන අපගේ ආයතනික සංස්කෘතිය ඇතුළු අස්පාශ්‍ය වත්කම්වලින් සමන්විත අපගේ සියලුම ප්‍රාග්ධනවල එකතුවයි.

නිර්මාණය කළ වටිනාකම	2021 දී ප්‍රධාන අභියෝග	
	2021 දී ප්‍රධාන අභියෝග	2021 දී ප්‍රධාන අවස්ථා
<ul style="list-style-type: none"> <li>• ශක්තිමත් සන්නාම තත්ත්වය</li> <li>• AAA Kh ශ්‍රේණිගතකරණය ඒකාකාරීව පවත්වා ගැනීම</li> <li>• තැන්පතු සහ එහි පොලිය සඳහා 100% රජයේ සහතිකය</li> </ul>	<ul style="list-style-type: none"> <li>• කොවිඩ්-19 හේතුවෙන් වේගයෙන් වෙනස් වන මෙහෙයුම් සන්දර්භය</li> <li>• නව මෙහෙයුම් සන්දර්භයක් තුළ ව්‍යාපාර අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම</li> <li>• සයිබර් ඔරොත්තු දීමේ හැකියාව සහ තොරතුරු ආරක්ෂාව</li> <li>• ප්‍රාග්ධන වෙන්කිරීමේ සීමාවන් හේතුවෙන් අන්‍යෝන්‍ය වශයෙන් බැහැර ව්‍යාපෘති</li> <li>• වෙනස් කිරීමට ප්‍රතිරෝධය</li> <li>• සන්නාම වටිනාකම පවත්වා ගැනීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• එලදායි පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය සහ සහයෝගීතාවය</li> <li>• වැඩි දියුණු කළ තීරණ ගැනීම</li> <li>• නවෝත්පාදනය සහ වේගවත් බව</li> <li>• ඩිජිටල්කරණය</li> <li>• එලදායි ESG උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම</li> </ul>

#### වැදගත් කරුණු

#### ඇල්මැති පාර්ශ්වකරුවන්

#### කෙටි කාලයේ සිට මධ්‍ය කාලයට උපායමාර්ගික ප්‍රමුඛත

#### මිනුම් දර්ශකය

<p><b>සන්නාමය</b></p> <p>සන්නාම වටිනාකම</p> <p><b>රු. 30.73</b></p> <p>2020 - රු.බි. 28.12</p>	<p><b>ශය වටිනාකම</b></p> <p>ශය ශ්‍රේණිගතකරණය</p> <p><b>AA</b></p> <p>2020 - AA</p>	<p><b>උපාය දැනුම</b></p> <p>වසර 10ට වැඩි සේවයක් සහිත සේවකයින්</p> <p><b>1,469</b></p> <p>2020 - 1,148</p>
--	--	---

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තිරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණ වර්ධන ක්‍රියා  
 පුරවිකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

වෙනත් ප්‍රාග්ධනයන්ට සම්බන්ධතාව

<p>වැඩිවන යටිතලපහසුකම්, පද්ධති සහ ක්‍රියාවලි වර්ධිත ව්‍යාපාර කටයුතුවලට හේතු වේ.</p> <p>අපගේ වටිනාකම, ව්‍යාපාර සාරධර්ම, සහ අවදානම් කළමනාකරණ රාමුව විශ්වාසය ඇති කරන කීර්තිනාමය නිර්මාණය කරමින් තොරතුරුවලට අවධානය තුළින් ගලපා ඇත.</p>	<p>පුහුණුව සහ සංවර්ධනය තුළ ආයෝජනය අපගේ සේවකයින්ගේ ආයතනික දැනුම, නිපුණතා සහ පළපුරුද්ද වැඩිකරන අතර එය මෙහෙයුම් අනර්ඝත්වයට දායක වේ.</p>	<p>තීරසාර මූලපිරීම් කෙරෙහි අපගේ අවධානය අපගේ විද්‍යාව පදනම් ප්‍රවේශය ශක්තිමත් කරන අතර ඒ තුළින් පාර්ශ්වකරුවන් විශ්වාසය ස්ථාපිත කරයි.</p> <p>සන්නාමය සහ කාර්ය මණ්ඩල සංවර්ධනය යන ක්ෂේත්‍රවල වර්ධිත ආයෝජනය වර්ධිත ආයතනික කීර්තිනාමය සහ පාර්ශ්වකාර විශ්වාසය සඳහා හේතු වේ.</p>
--	--	---

සහග්‍ර සංවර්ධන අරමුණුවලට දායකත්වය

<p>ජීවන තත්වයන් හා ආර්ථික වර්ධනය වැඩි කිරීමට සේවකයින්ගේ බුද්ධිමය ප්‍රාග්ධනය හඳුනාගෙන සංවර්ධනය කිරීම</p>	<p>තාක්ෂණය හා යටිතල පහසුකම්වල ආයෝජනය කරමින් නව්‍යකරණය පදනම් සංස්කෘතියක් දිරිමත් කිරීම</p>	<p>සේවකයින් අතර විෂමතාව අඩු කිරීමට බුද්ධිමය ප්‍රාග්ධනය ආයෝජනය කිරීම සහ ඒ තුළින් සාර්ථකත්වය සඳහා සමාන අවස්ථාව වැඩියෙන් උදා කිරීම</p>	<p>බැංකුව තුළ සඳාචාර හැසිරීම, යහපාලනය සහ අනුකූලතාවය ප්‍රවර්ධනය කිරීම</p>
---	---	---	--


නුවමාරුවීම්

	S	M	L	S	M	L	S	M	L	S	M	L	S	M	L	S	M	L
පුහුණුව සහ සංවර්ධනය තුළ ආයෝජනය																		
නව දක්ෂතා සහ නව්‍යකරණය	✓	▲	▲				▲	▲	▲					▲	▲			
දැනුවත් තීරණ ගැනීම	▲	▲	▲				▲	▲	▲									
පුහුණුව සහ සංවර්ධනය මත වියදම	✓	▲	▲				▲	▲	▲									
ඩිජිටල් යටිතලපහසුකම් සහ ජාලය පුළුල් කිරීම																		
වැඩි දියුණු කළ ගනුදෙනුකාර අත්දැකීම, පහසුව සහ පිවිසිය හැකිබව	✓	▲	▲				▲	▲	▲					▲	▲			
මූල්‍ය අන්තර්කරණය	▲	▲	▲															
ඩිජිටල් යටිතල පහසුකම්වල ආයෝජනය මත වියදම	✓	▲	▲				▲	▲	▲					▲	▲			
නව යටිතලපහසුකම්	✓	▲	▲				▲	▲	▲									
නව ඩිජිටල් තාක්ෂණය තුළ ආයෝජනය සහ ඉහළ නැංවීම																		
පද්ධති, ක්‍රියාවලි සහ උපකරණ වැඩිකිරීම	✓	▲	▲				▲	▲	▲					▲	▲			
කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් අනර්ඝත්වය	▲	▲	▲															
ඩිජිටල් තාක්ෂණය තුළ ආයෝජනය මත වියදම	✓	▲	▲				▲	▲	▲					▲	▲	▲	▲	▲
ඵලදායීතාව නිසා පිරිවැය ඉතුරුම්	▲	▲	▲															
කඩදාසි පරිභෝජනය අඩු කිරීම	▲	▲	▲														▲	▲
නව දක්ෂතා සහ නව්‍යකරණය	✓	▲	▲				▲	▲	▲									
අතින් කරන මෙහෙයුම් අඩුකිරීම	▲	▲	▲															

S - කෙටිකාලීන      M - මධ්‍ය කාලීන      L - දිගුකාලීන      ▲ - අගය වැඩිවීම      ✓ - අගය අඩුවීම      ● - අගය සංරක්ෂණය

### වටිනාකම් නිර්මාණයේ මූලිකාංග (DVC)

රූපසටහන 15



### කීර්තිමත් ආයතනයක් ගොඩනැගීම (DVC I)

#### නිදන්ගත

##### ඒකාබද්ධ වින්තනය

**ඒකාබද්ධ වින්තනය** බැංකුවේ සෑම කාර්යයක්ම එකතු කරන අපගේ ව්‍යාපාරයේ කේන්ද්‍රයේ පවතී. වටිනාකම් නිර්මාණය හුදකලාව සිදු නොවන බවත් අපගේ උපාය මාර්ගික තේරීම් කල්පවත්නා බලපෑම් ඇති බවත්, එය අපගේ කළමනාකරණයට බලපාන බවත් අපට වෙනස් වූ තරඟකාරී වාසියක් ලබා දෙන බවත් අපි තේරුම් ගතිමු. බුද්ධිමය ප්‍රාග්ධනය එක් එක් ප්‍රාග්ධනයේ අවදානම්, අවස්ථා, අන්තර් සම්බන්ධිතභාවය සහ අපගේ උපායමාර්ගික තේරීම්වලට ආවේණික වූ විභව වෙළෙඳාම් සලකා බැලීමේදී සහ අපගේ උපායමාර්ගික තේරීම්වලට ආවේනික විභව සමතුලිතාවන් වලදී ප්‍රමුඛස්ථානයට පැමිණේ. උපාය මාර්ග බැංකුවට සෘජුවම බලපාන ඉතා අස්ථාවර පරිසරයක් තුළ කෙටි, මධ්‍ය කාලීන සහ දිගුකාලීන අරමුණු සහ ක්‍රියාකාරී සැලසුම් යහපත් අයුරින් සැකසීමට බැංකුවට මග පෙන්වයි. බුද්ධිමය ප්‍රාග්ධනය කිරිසාර වටිනාකම් නිර්මාණයේදී ඉහළම බලපෑමක් ඇති එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුණු හඳුනාගනිමින් ඒ සමඟ කටයුතු කරන මෙහෙයම් තුළ ESG සඳහා අපගේ කැපවීම සලකා ලබයි.

අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ගමන තුළ ප්‍රගතිය සහ ඇතිකළ බලපෑම සඳහා අපි වගකිව යුතු බව සහතික කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක්

අපි නියාමනය කරමු. මේවා අර්ථවත් මූලික කාර්යසාධන දර්ශක භාවිතා කරමින් අපගේ එක් එක් උපායමාර්ගික අරමුණු වලට අනුව මනිනු ලැබේ.

ව්‍යාපාරය සඳහා අපගේ ඒකාබද්ධ ප්‍රවේශය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සඳහා පිටු 4 සහ 5 බලන්න.

### සන්නාමය ඉදිරියට ගෙනයාම


අපගේ පූර්වගාමියා වූ ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ (CSB) වසර 187 ක අපගේ බැංකු උරුමය සමඟ 1972 දී අප ආරම්භ කළ දා සිට - NSB ශ්‍රී ලංකාවේ ගෘහ නාමයක් බවට පත්ව ඇත.

- සියලුම තැන්පතු සහ ඒ සඳහා වන පොලී සඳහා හිමිකම් තහවුරු කිරීමට අසමසම රජයේ සහතිකය ආරක්ෂාව සහතික කරයි.
- සන්නාමය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉතිරි කිරීමේ බැංකුව ලෙස විශ්වාසයට සමාන වේ
- මූල්‍ය සහ මූල්‍ය නොවන සන්ධිස්ථාන රැසක් අත්කර ගෙන ඇත
- දිවයින පුරා ඇති පුළුල් ජාලය පුළුල් ප්‍රවේශයක් සපයයි

### අපගේ සන්නාම වටිනාකම සහ ශේණිගතකරණය වැඩි කිරීම

ICRA ලංකා ලිමිටඩ් විසින් 2021 සඳහා ස්ථාවර ඉදිරි දැක්මක්. සහිත [SL] AAA හි නිකුත් කරන්නා ශේණිගත කිරීම යළි තහවුරු කර ඇති බැවින් අපි අපගේ සන්නාම වටිනාකම සමඟ දිගටම රැඳී සිටිමු. මින් එහි තැන්පතු සහ පොලී පිළිබඳ 100% ක රාජ්‍ය හිමිකාරිත්වය සහ සහතිකය සහ යහපත් ණය කළඹ සහ අඩු අවදානම් ආයෝජන කළඹ පිළිබිඹු කරයි. 2021 දී රු. බිලියන 30.73ක සන්නාම වටිනාකමක් ඇති ශ්‍රී ලංකාවේ 5 වැනි වටිනාම සන්නාමය ලෙස සැලකීම ගැන අපි ආඩම්බර වන අතර අපගේ සන්නාම වටිනාකම වාර්ෂිකව 9.3% කින් ඉහළ ගොස් ඇත. අපගේ සන්නාම ශේණිගතකරණය ස්ථායීතාවයක් පෙන්වන ලද අතර 2021 මැයි "සන්නාම මූල්‍ය" වාර්ෂික වාර්තාවට අනුව AA රැඳී පැවතුනි.

ප්‍රස්ථාරය 29



### නිහඬ දැනුම

1972 සිට අපගේ වසර 49 ක සේවා කාලය අනුව බැංකුව සතුටු තාක්ෂණික දැනුමේ පොහොසත් උරුමයක් ඇති අතර, මෙය අපගේ තරඟකාරී වාසියේ මූලික කොටසක් ලෙස අපි සලකමු. අපගේ නිහඬ දැනුම පහත සඳහන් සාධකවල කුටුප්‍රාප්තිය වන අතර, බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයට පැමිණීමට අපි දත්ත සමුදාය අඛණ්ඩව යාවත්කාලීන කරන්නෙමු.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ කිරිසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

- දශක ගණනක් පුරා මුහුකුරා ගිය ක්‍රියාවලි සහ ව්‍යවහාර
- පළපුරුදු ශ්‍රම බලකාය:
- සේවකයින්ගෙන් 32%ක් වසර 10ට වැඩි සේවා කාලයක් සහිත වේ
  - ආයතනික කළමනාකරණයේ සේවකයින්ගෙන් 90%ක් වසර 15ට වැඩි සේවා කාලයක් ඇති අය වේ
  - විවිධ දැනුම හා දක්ෂතා සහිත විවිධ ශ්‍රම බලකාය
  - විවිධ භූගෝලීය පරාම්පරා සහ පසුබිම්
  - 98.6%ක ඉහළ රඳවා ගැනීමේ අනුපාතය




- එක් එක් සේවකයාගේ නිහඬ දැනුම් ගබඩාව හඳුනා ගැනීම
- ඉහළ නිහඬ දැනුම් සහිත සේවකයින් රඳවා ගැනීම
- ඉහළ මට්ටමේ සේවක සහභාගිත්වය ඇති කරන මානව සම්පත් ප්‍රතිපත්තිය
- ව්‍යුහගත පුහුණු වැඩසටහන්
- දැනුම් හුවමාරු සැසි
- නියාමන හා වෙනත් පුහුණු මෙවලම්
- පළපුරුදු කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් අභ්‍යන්තර පුහුණුව සහ ප්‍රාරම්භක වැඩසටහන්

### සන්නාම ප්‍රතිරූපය ආරක්ෂා කිරීම

බැංකුවේ ප්‍රවර්ධන ක්‍රම සමාජයේ සියලුම ස්ථර ඇතුළත් පුළුල් ජන විකාශනයක් වෙත ඉලක්ක කර ඇත. එනිසා, අපගේ සන්නාම ප්‍රතිරූපයට හැකි ඉහළම දෘශ්‍යතාව සැපයීම සඳහා අපි ඩිජිටල් සහ භෞතික වෙළෙඳ ප්‍රචාරණ මාර්ග දෙකම භාවිතා කර ඇත. දිවයින පුරා ඇති ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය, වෙබ් පාදක වේදිකා, දැන්වීම් පුවරු සහ බස් නැවතුම් පොළවල අප පෙනී සිටින බව මින් අදහස් කරයි. විවිධ ජාතික, සමාජය, සංස්කෘතික සහ ආගමික සිදුවීම් සඳහා අප අනුග්‍රහය හෝ සම අනුග්‍රහය දක්වා ඇති විවිධ සිදුවීම්, ප්‍රදර්ශන, අනුග්‍රාහකත්ව සහ විශේෂ ප්‍රවර්ධන ව්‍යාපාර හරහා අපගේ ප්‍රචාරණ ව්‍යාපාර පරාසය මෙම දැඩි වෙළෙඳ ප්‍රචාරණයට එක් කර ඇත. මෙම ප්‍රයත්නයන් ශ්‍රී ලංකාව තුළ බැංකුව ඉහළ දෘශ්‍යමාන සහ සුප්‍රසිද්ධ සන්නාමයක් වීමට හේතු වී ඇත.

වටිනාකම් අපගේ ආයතනික සංස්කෘතිය හැඩගසා තිබීම පමණක් නොව අපගේ ආචාර විධිය, අන්‍යෝන්‍ය සහ දර්ශනයට දායක වී ඇත. පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන් බලා ගනිමින් සැමට මූල්‍ය විසඳුම් ලබාදීමේ අපගේ සමස්ත ඉලක්කයට දායක වීමට මේවා එකතු වී ඇත.



### වටිනාකම් සහ සදාචාර (DVC II)

GRI 102-16

### ප්‍රතිරූපය සහ උසස් මහජන සම්බන්ධතා

අපි අපව වටිනාකම මෙහෙයවන ආයතනයක් ලෙස සලකන අතර විශ්වාසය, අන්‍යෝන්‍ය ගෞරවය, අවංකතම සහ නිර්මාණශීලීත්වය යන පදනම මත අපගේ මෙහෙයුම් ගොඩනගා ඇත. මෙම අගයන් පසුගිය වසර 49 තුළ මනාව සකස් කර ඇති අතර අපගේ ආයතනික දැක්ම, මෙහෙවර සහ අපගේ ක්‍රියාවන් මෙහෙයවන දේ පිළිබඳ පැහැදිලි ඇඟවීමක් සපයයි. මෙම

අප සාරධර්ම මගින් මෙහෙයවනු ලබන ප්‍රමාණයට, අප බැංකුවේ ආචාර ධර්ම මගින් පාලනය වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉතිරිකිරීමේ බැංකුව ලෙස අපගේ ස්ථාවරය සැලකිල්ලට ගෙන, අපගේ සියලුම ගනුදෙනු වලදී සදාචාරාත්මක අවංකතම නිර්දේශය වන අතර, අපගේ පාර්ශ්වකරුවන් සමඟ වගකීමක් ලෙස ද සැලකේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සදාචාරාත්මක හැසිරීම් සඳහා සීමා සකසන අතර බැංකුව පුරා ප්‍රතිපත්ති සහ ක්‍රියාවලි බලාත්මක කිරීම මගින් සේවකයින් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන බව සහතික කරයි.

බැංකුවේ සියලුම කාර්ය මණ්ඩලයන් සියළුම ගනුදෙනු වලදී සදාචාරාත්මක හැසිරීම් ප්‍රදර්ශනය කිරීම බලාපොරොත්තු වන අතර බැංකුව විසින්ම අභ්‍යන්තර ප්‍රමිතීන්, සංග්‍රහ සහ පාලන යාන්ත්‍රණ සහ නියාමන සහ අනුකූලතා, මනා පරිවෘත්ත සහ නියාමන අධිකාරියේ අවධානයට අනුකූල බව සහතික කිරීම සඳහා වරින් වර ඒ පිලිබඳ සමාලෝචනය කරයි. අවදානම් කළමනාකරණය සහ අනුකූලතාව බැංකුවේ අවදානම් දැනුවත් සංස්කෘතියක් පෝෂණය කිරීමේ ඉලක්කය සමඟ ඒකාබද්ධ උපායමාර්ගික ආයෝජන ලෙස සලකන බැවින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. බැංකුවේ ක්‍රීඩිධ ආරක්ෂක මාර්ග ශක්තිමත් වටිනාකම් පදනම් අවදානම් දැනුමක් සකස් කරන අතර එය අනුකූලතාව සහ වගවීම සඳහා පදනම සකස් කරයි. මේවා වර්ධනීය ආයතනික පාලනය විසින් ක්‍රමානුකූලව ශක්තිමත් කරන අතර, ශක්තිමත් අවදානම් කළමනාකරණ රාමුවක් සහ අනුකූලතාවක් පවත්වා ගනී.

### ශක්තිමත් පද්ධති සහ ක්‍රියාවලි (DVC III)

#### තාක්ෂණය සහ නව්‍යකරණය යොදා ගැනීම

තාක්ෂණය සහ නව්‍යකරණය අපගේ අනාගත බුද්ධිමය ප්‍රාග්ධනයේ ප්‍රධාන අංග වන අතර "හෙට දවසේ බැංකුව" තීරණය කරන ආකාරය අපගේ පාර්ශ්වකරුවන් වෙත ලබා දෙනු ලැබේ. මෙම මෙහෙයුම අපගේ අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව (ITSC) අධ්‍යක්ෂ මණ්ඩලය අධීක්ෂණය සමඟ මෙහෙයවනු ලබයි. ITSC හි අරමුණ වන්නේ මෙහෙයුම් කළමනාකරණය ඵලදායී මට්ටමක් පවත්වා ගනිමින් වර්තමාන සහ අනාගත අවශ්‍යතා සපුරාලන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සහ යටිතල පහසුකම් පවත්වාගෙන යාමයි. එබැවින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාලන ප්‍රමිතීන් සහ උපාය මාර්ග නියාමන අවශ්‍යතා අනුගමනය කරන, බැංකුවේ අරමුණු/ඉලක්කවලට සේවය කරන, සහ වඩාත් අදාළ, සුරක්ෂිත, ව්‍යාපාරික-ඵලදායී ආකෘතියක් සහ වඩා යහපත් අවසාන පරිශීලක අත්දැකීමක් ලබා දීමට උපකාර වන ආකාරයෙන් බැංකුව පුරා ක්‍රියාත්මක වේ. තාක්ෂණය සහ නව්‍යකරණයන් සඳහා අපගේ කැපවීම අපගේ කෙටි හා මධ්‍ය කාලීන උපාය මාර්ගික අරමුණු ඇතුළත් "ඩිජිටල්කරණය වේගවත් කිරීම" තුළින් පැහැදිලි වේ.

අපගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාය මාර්ග ප්‍රවේශය තාක්ෂණික නව්‍යකරණයන් වැලඳ ගන්නා අතර, අප ක්‍රියාත්මක වන ආකාරය සහ පාරිභෝගිකයින් අපව අත්විඳින ආකාරය නැවත සිතා බලමින් සම්බන්ධතා මාර්ග ඔස්සේ අපගේ ව්‍යාපාර ආකෘතියේ හරය ප්‍රතිනිර්මාණය කරමින් සිටී.

#### තාක්ෂණය පදනම් වූ ව්‍යාපෘති

තාක්ෂණය සහ නව්‍යකරණය දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීමේ ප්‍රධාන මූලිකාංග වේ. නව්‍යකරණය වීම යනු අප අදාළව සහ කඩිසරව සිටින බව සහතික කිරීම සඳහා මාවන සකස් කරන උපායමාර්ගික සක්‍රීය කිරීමක් බව අපි තේරුම් ගනිමු. තාක්ෂණික අංශ පුළුල් කිරීමට, පවතින ඩිජිටල් කාර්යයන් කළමනාකරණය කිරීමට, පද්ධති සහ ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමට සහ දත්ත ආරක්ෂාව ශක්තිමත් කිරීමට බැංකුව මූලපිරීම් කිහිපයක නිරත වී ඇත.


- මධ්‍යගත බැංකුකරණ මූල පිරීම - 2017 දී ආරම්භ කළ, නව ප්‍රධාන බැංකුකරණ පද්ධති ක්‍රියාත්මක කිරීම දැනට ක්‍රියාත්මකව පවතින අතර, එය සම්පූර්ණ කළපසු, ජාත්‍යන්තර සම්මත කර්මාන්තය සහ නියාමන අවශ්‍යතාවන්ට සියලුම තොරතුරු තාක්ෂණය ශක්තිමත් බැංකුකරණ සේවා නැවත සකස් කරනු ඇත.
  - ජංගම දෛවික යෙදුම - 2021 දී ක්‍රියාත්මක කරන ලද, මෙම යෙදුම iOS, Android, සහ Huawei වැනි ජංගම යෙදුම් අවකාශ මත ලබාගත හැකිය.
  - නව දත්ත මධ්‍යස්ථාන පහසුකම - වර්ධිත විශ්වාසනීයත්වය සහ තොරතුරු තාක්ෂණය පදනම් බැංකුකරණ සේවා ලබාගැනීමේ හැකියාව ලබාදෙමින් TIA 942 (ස්ථර 3) ජාත්‍යන්තරව සම්මත මාර්ග සමඟ මූලික දත්ත මධ්‍යස්ථානයක් ගොඩ නැගීමට මූලපිරීමකි. මේතුළින් ගනුදෙනුකාර තෘප්තිය සහ අභ්‍යන්තර සේවා විශිෂ්ඨත්වය වර්ධනය කරයි.
- ↳ නිෂ්පාදිත ප්‍රාග්ධනය සඳහා 124 සිට 126 දක්වා බලන්න.

- PCIDSS සහතික කිරීම - ක්ෂේත්‍රයේ මනා පරිවෘත්ත අනුකූලතාවය සමඟ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2019 දී PCIDSS සහතික කිරීම ලබාගෙන ඇති අතර 2021 තුළ එහි අනුකූලතාව පවත්වාගෙන ඇත.
- ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය (SOC) - 2021 තුළ ආරක්ෂක මෙහෙයුම් අංශය විසින් අඛණ්ඩව සේවය කරන ලදී.
- මානව සම්පත් තොරතුරු පද්ධතිය (HRIS) - ප්‍රමුඛ සපයන්නෙකුගෙන් 2021 දී මානව සම්පත් තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කරන ලදී.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "තාක්ෂණික අවදානම් ඔරොත්තුදීම මත උපදේශ" පූර්ව නිවේදනය තුළ දක්වා ඇති 2020 සඳහා සියලුම සන්ධිස්ථාන බැංකුව විසින් සපුරාගත ලදී. - විධිමත් කළමනාකරණ කමිටුව සහ තාක්ෂණික සමාලෝචන තුළින් ක්‍රියාත්මක කරන ලද පාලනයන් ස්ථාවරව පවත්වාගෙන යාම තුළින් සහයවන බැංකුවේ තොරතුරු ආරක්ෂක කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කරන ලදී.

#### මනා පරිව පාලනය සහ අවදානම් කළමනාකරණය සඳහා පරිශ්‍රමය

පාලනය සහ අවදානම් කළමනාකරණය සඳහා අපගේ ප්‍රවේශය අපගේ බුද්ධිමය ප්‍රාග්ධනයේ කොටසක් සාදන අතර අපගේ සමස්ත වටිනාකම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට සහාය වේ. මනා පරිව පාලනය අඛණ්ඩව ලුහුබැඳීම - වටිනාකම් නිර්මාණය පවත්වා ගැනීම සහ සංරක්ෂණය කිරීම පමණක් නොව, අපගේ පාර්ශ්වකරුවන් සමඟ ඇති විශ්වාසයේ මූලික බිඳවැටීම් හරහා වටිනාකම බාදනය නොවන බව සහතික කිරීමට බැංකුව සඳහා අත්‍යවශ්‍යව පවතී.

තිරසාර වටිනාකමක් සාක්ෂාත් කර ගැනීම සඳහා, අපි අපගේ පාර්ශ්වකරුවන් සමඟ විශ්වාසය තහවුරු කර පවත්වා ගත යුතු අතර, ව්‍යාපාර සක්‍රීය කරන්නෙකු ලෙස පාලනය වැලඳ නොගෙන එය කළ නොහැකි ය. බැංකුවේ යෝග්‍ය පාලන ව්‍යුහයන් සහ ක්‍රියාවලි මනාව කළමනාකරණය කිරීමට සහ ඵලදායීව පාලනය කිරීමට අපට හැකියාව ඇති කරයි. අපගේ දැඩි සහ පරම උපාය මාර්ග සමාලෝචන ක්‍රියාවලිය අපගේ පුළුල් මෙහෙයුම් සන්දර්භයට සම්බන්ධ අවදානම් සහ අවස්ථා සලකා බලයි. අපි වෙනුවෙන් සහ අපගේ පාර්ශ්වකරුවන් - දැනට සහ අනාගතය වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමේ උපාය මාර්ගයට අනුව අපි ලබාදෙන බව මෙම ක්‍රියාවලි සහතික කරයි.



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාක්ෂි සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

අතිරේක තොරතුරු

මූලාසනය

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිහාසයේ මූලාසනය | වාර්ෂික වාර්තාව 2021 →

යහපාලනය සඳහා අපගේ කැපවීම අප ව්‍යාපාර කරන ආකාරය සම්බන්ධයෙන් ආචාර ධර්ම ආරක්ෂා කරන අපගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති රාමුව තුළ පිළිබිඹු වේ. තවද, අධ්‍යයන පුහුණුව සහ සංවර්ධනය තුළින්, සාමූහික ඉගෙනීම වර්ධනය කරමින්, අපගේ බුද්ධිමය ප්‍රාග්ධනයේ කොටසක් සාදමින් පුද්ගලයන්ගේ දැනුමෙන් ඔබ්බට ගොස් අපගේ ආයතනික භාවිතයන්හි කොටසක් බවට පත් කිරීම සඳහා මනා පරිච්ඡේදයන් සහතික කරමින් හැකියාවන් වැඩිදියුණු කිරීමට අපි උත්සාහ කරමු.

අපගේ පාලන ක්‍රියාවලීන් සහ පුහුණුව සහ සංවර්ධනය තුළින් අප වටිනාකමක් ඇති කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර සඳහා පිටු 188 සිට 202 දක්වා පාලනය සහ පිටු 136 සිට 153 දක්වා මානව ප්‍රාග්ධනය බලන්න.

අපි පවත්නා අවදානම් සහ මතුවන අවදානම් දෙවර්ගයට හඳුනා ගනිමින් - සක්‍රීය අවදානම් කළමනාකරණ ප්‍රවේශයක් පවත්වාගෙන යමු. අවදානම් උපායමාර්ගය බැංකුවේ ආයතනික උපාය මාර්ගය සමඟ සංවර්ධනය කරන අතර නිශ්චිත අවදානම් රුපිය උපාය මාර්ගය ලුහුබැඳීමේදී බැංකුව ගැනීමට කැමති අවදානම් ස්වභාවය සහ ප්‍රමාණය අර්ථවත් කරයි. අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව හරහා අවදානම් කළමනාකරණය කෙරේ.

වැඩි විස්තර සඳහා අවදානම් සමාලෝචන වාර්තාව සඳහා 212 සිට 239 දක්වා පිටු බලන්න.

### සම්මාන සහ පිළිගැනීම්

බැංකුවේ විශිෂ්ටත්වය සපුරාලීම සහ අපගේ පාරිභෝගික පදනම තෘප්තිමත් කිරීම සඳහා අපගේ ගමන්මග තුළ, අපට සම්මාන සහ පිළිගැනීම් රාශියක් පිරිනමා ඇත. මෙය බැංකුවක් ලෙස අපගේ සාර්ථකත්වය පිළිබඳ පැහැදිලි ඇඟවීමක් බව අපි විශ්වාස කරන අතර, අපගේ ගමන ඉදිරියට ගෙන යාමට සහ බැංකුව තව දුරටත් යහපත් කිරීමට අපට දිරිමත් කරයි.

රූපසටහන 16



- ශ්‍රී ලංකාවේ 5 වැනි වඩාත් වටිනා සන්නාමය (රු.බිලියන 30.7ක සන්නාම)
- CIMA ශ්‍රී ලංකා විසින් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගතහැකි සමාගම් දහයෙන් එකක් ලෙස තෝරා ගැනීම (බැංකුවේ ඉතිහාසය තුළ පළමුවරට)
- වඩාත් කැපීපෙනෙන ICT අන්කර ගැනීමේ සම්මානය (හඳුන්වාදීම කරා ඉටුකරන උත්සාහය පිළිගැනීම සහ අගය කිරීම තුළ, බැංකුවේ ඩිජිටල් බැංකුකරණ මූලපිරීම තුළින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට වඩා යහපත් ගුණාත්මක සේවා ලබාදීම සඳහා එහි ICT පරිසරය පෝෂණය කිරීම සහ සංවර්ධනය කිරීම)
- NSBPay App සඳහා ජාතික තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සම්මාන NBQSA 2021 දී රන් සම්මානය (පුරවැසි සේවා සහ ඩිජිටල් පාලන සවිබලගැන්වීම ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය අංශය සහ රජයේ වර්ගීකරණය යටතේ)
- වඩාත් ජනප්‍රිය බැංකුකරණ සහ මූල්‍ය වෙබ් අඩවිය
- විශිෂ්ටතම දෙමළ වෙබ් අඩවිය සඳහා රන් සම්මානය
- විශිෂ්ටතම බැංකුකරණය සහ මූල්‍ය වෙබ් අඩවිය සඳහා ලෝකඩ සම්මානය
- Satyn සඟරාව සහ CIMA ශ්‍රී ලංකා විසින් ශ්‍රී ලංකාවේ ඉහළම කාන්තා නිතවාදී සේවා ස්ථාන 10න් එකක් ලෙස පිළිගෙන ඇත.
- 56 වැනි CA ශ්‍රී ලංකා වාර්ෂික වාර්තා උත්සවයේදී 2020 වාර්ෂික වාර්තාව සඳහා පිදි සම්මානය



### 2022 සහ ඉන් ඉදිරියට දැක්ම

කෙටි කාලීන	මධ්‍ය කාලීන	දිගු කාලීන
<ul style="list-style-type: none"> <li>• තැපැල් අංශයට ජංගම උපාංගය සහ ඩිජිටල් ගිණුමක් හඳුන්වාදීම</li> <li>• දත්ත පදනම/ගුදම සහ ව්‍යාපාර බුද්ධිමය විසඳුම් ක්‍රියාත්මක කිරීම</li> <li>• ඩිජිටල් බැංකුකරණ අවකාශ හා ඉ-ප්‍රේෂණ විසඳුම් ක්‍රියාත්මක කිරීම</li> <li>• තැපැල් බැංකුකරණ පද්ධතිය මධ්‍යගත බැංකුකරණ පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම</li> <li>• ඔරකල් දක්වා උකස් පද්ධතිය සංක්‍රමණය</li> </ul>	<ul style="list-style-type: none"> <li>• ඩිජිටල් පරිනාමනය වේගවත් කිරීම මගින් සියලු මෙහෙයුම්වල මෙහෙයුම් විශේෂත්වය අත්කර ගැනීම</li> <li>• නව්‍යකරණ සහ ගවේශණය පිළිබඳ සංස්කෘතියක් ගොඩ නැගීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• සමස්ත බැංකුව සඳහා විශාල දත්තවල විභවතාවය ශක්තිමත් කිරීම</li> <li>• අර්ධ රොබෝ ආයතනයක් නිර්මාණය කිරීමට මානව හැකියාවන් පිළිබඳ ඩිජිටල්කරණය වැඩි කිරීම</li> </ul>

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021 →

# මානව ප්‍රාග්ධනය



අතිරේක තොරතුරු

මූලාසාදන

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

## එයට ඇතුළත් දෑ

මානව ප්‍රාග්ධනය යනු පුද්ගලයන් සහ කණ්ඩායම් සතු අස්පාශ්‍ය සාමූහික සම්පත් වන අතර එයට තනි තනිව සහ සාමූහිකව සතු සියලු දැනුම, දක්ෂතා, කුසලතා, හැකියාවන්, අත්දැකීම්, බුද්ධිය, පුහුණුව, විනිශ්චය සහ ප්‍රඥාව ඇතුළත් වේ. සමුච්චිත එකතුව නියෝජනය කරන්නේ සංවිධානවලට තම අරමුණු ඉටුකර ගැනීමට සහ සැලකිය යුතු ධනය උත්පාදනය කිරීමට උපයෝජනය කරගත හැකි ධනයේ ආකාරයකි. ඒ අනුව, මානව ප්‍රාග්ධනය සංවර්ධනය කර කළමනාකරණය කරන ආකාරය ආර්ථික හා ආයතනික කාර්යසාධනයේ වඩාත් වැදගත් නිර්ණායකයකි.

## මානව ප්‍රාග්ධනය තුළින් වටිනාකම නිර්මාණය

### අපගේ ප්‍රවේශය

සමස්ත ව්‍යාපාර කාර්යසාධනය සහ පාරිභෝගික තෘප්තිය බැංකුවේ සේවක සහභාගිත්වයට සෘජුවම සම්බන්ධ වන බව අපි විශ්වාස කරමු. එබැවින්, පුද්ගලික සහ වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා සපයන ආරක්ෂිත සහ පරම සේවා පරිසරයක් ක්‍රියාත්මක වන බව සහතික කිරීම මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සියලු සේවකයින් සඳහා ධනාත්මක වෘත්තීය අත්දැකීම් ලබාදීම සඳහා අපි ප්‍රමුඛත්වය දෙමු.

අපගේ වටිනාකම් විවිධත්වය, සමාන අවස්ථා, සාධාරණත්වය, සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කරන බැංකුවේ ප්‍රතිපත්ති, ප්‍රමිති සහ මාර්ගෝපදේශ තුළ අන්තර්ගත කෙරේ. මේ සඳහා, අපි සියළුම කාර්ය මණ්ඩලය නිවැරදි දැනුම, පුහුණුව සහ කුසලතා වලින් සන්නද්ධ කරන අතර, එය ඔවුන්ගේ භූමිකාවන් ශක්තිමත් කිරීමට සහ වෘත්තීය වර්ධනය අත්විඳීමට උපකාර වේ. ශ්‍රම බලකායේ විවිධත්වය සඳහා අපගේ කැපවීම ශක්තිමත් කණ්ඩායම් හැඟීමක් ඇති කිරීමට හේතු වී ඇති අතර ඉහළ මට්ටමේ නවෝත්පාදන සහ කාර්යසාධනයක් ඉන් ඇතිවන බව අපි තරයේ විශ්වාස කරමු.

### ප්‍රධාන යෙදවුම්

- පුහුණුව සහ සංවර්ධනය
- ධනාත්මක සේවා පරිසරය
- ස්ථිර ශ්‍රම සම්බන්ධතා පිහිටුවීම
- තීරණාත්මක දක්ෂතා සහ අනුප්‍රාප්තික සැලැස්ම සංවර්ධනය
- කාර්යසාධනය හා දක්ෂතාව කළමනාකරණය
- සේවා ලබාදීම ඉහළ නැංවීමට ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි හඳුන්වාදීම

### ප්‍රධාන නිමැවුම්

- වෘත්තීය වශයෙන් දක්ෂ සේවකයින් විශාල සංඛ්‍යාව
- වඩා ඉහළ රඳවාගැනීමේ අනුපාතය
- අභිප්‍රේරිත සහ නියැලුණු සේවකයින්
- විවිධ සහ කඩිසර ශ්‍රමබලකාය

### වටිනාකම වැඩි කිරීමේ උපායමාර්ග

- සේවක වෘත්තීය සංවර්ධනය තුළ ආයෝජනය
- වෘත්තීය වර්ධන අවස්ථා පිරිනැමීම
- කුසලතා පදනම් නිර්ණායක මත පදනම් තේරීම සහ අභ්‍යන්තර ක්‍රියාවලි
- සේවකයින්ට සෞඛ්‍ය හා සුවතා මූලපිරීම්/සේවා රාශියක් ලබාදීම



### ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මානව ප්‍රාග්ධන යනු කුමක්ද

බැංකුවේ අපි අපගේ උපායමාර්ගික දිශානතිය සමඟ පෙලගැසී අපගේ අරමුණ කරා අපව යොමුකරන මානව ප්‍රාග්ධනය අපගේ විශාලතම වත්කම ලෙස සලකමු. අපගේ ජනතාවගේ අභිලාෂය වන්නේ අත්දැකීම්, කුසලතා, යහපැවැත්ම සහ සහභාගිත්ව ආකාරයෙන් අස්පාශ්‍ය සාමූහික සම්පත් පෝෂණය කිරීම තුළින් ඔවුන්ගේ සහජ හැකියාවන් ඉස්මතු කරන වෙනස් වූ සේවක අත්දැකීමක් තුළින් විශිෂ්ඨ පුද්ගලයින් ආකර්ෂණය කර, සංවර්ධනය කර සහ රඳවා ගන්නා සමෘද්ධිමත්, අනාගතයට සුදුසු සංවිධානයක් නිර්මාණය කිරීමයි. මෙය අපගේ පාර්ශ්වකරුවන්ට එකවර වටිනාකමක් එක් කරන අතරම කාර්යක්ෂම ආකාරයෙන් බැංකුව සිය ආයතනික අරමුණු කරා ළඟා වීමට හේතු වේ.

#### නිර්මාණය කළ වටිනාකම

- ඉහළ නිපුණතා සහ නියැලී සිටින සේවකයින්;
- අපගේ ව්‍යාපාර කාර්යසාධනය සාර්ථකව මෙහෙයවමින් අපගේ ගනුදෙනුකරුවන් අවබෝධ කර ගැනීමට සහ සේවය කිරීමට අපගේ හැකියාව වැඩිදියුණු කිරීම
- ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ අපගේ පාර්ශ්වකරුවන්ට වටිනාකම නිර්මාණය කිරීමට අපගේ උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම
- වේගවත් හා අනපේක්ෂිත වර්ධනයන් සිදු වන ගතික සහ අනපේක්ෂිත පරිසරයක පීඩනය යටතේ වටිනාකමක් නිර්මාණය කිරීම

**වැදගත් කරුණු**

**ඇල්මැති පාර්ශ්වකරුවන්**

කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා

#### 2021 දී ප්‍රධාන අභියෝග 2021 දී ප්‍රධාන අවස්ථා

- කොවිඩ්-19 පැතිරීමෙන් පසු නව සාමාන්‍ය තත්ත්වයකට අනුගත වීම
- විශේෂයෙන් තාක්ෂණයේ නව ප්‍රවණතා තුළ සුදුසුකම් ලත් කුසලතා ගිණයක් සමඟින් වයස්ගත ශ්‍රම බලකායක්
- අඩු සාම්ප්‍රදායික, වඩා තාක්ෂණික දැනුමක් ඇති සහ අභිලාෂකාමී නව පරම්පරාවේ ශ්‍රම බලකාය බැංකුවට එහි ඉලක්ක වෙත සම්බන්ධ කිරීම දුෂ්කර කරයි
- ඉහළ දක්ෂතා ආකර්ශනය කර ගැනීමට බැංකුවට අභියෝගයක් ඇති කරමින් වඩාත් සුදුසුකම් ලත්, බහු නිපුණතා සහ දක්ෂතා ඇති සේවකයින් ඉහළ වැටුප් සහ ප්‍රතිලාභ අපේක්ෂා කළ හැකිය
- රාජ්‍ය ප්‍රතිපත්ති සමඟින් ලාභදායීත්වය සඳහා වූ නිර්දය පීඩනය අඛණ්ඩ ඒකාබද්ධ කිරීම්, අත්පත් කර ගැනීම් සහ උපායමාර්ගික සන්ධාන තුළින් ආයතනික වෙනසක් වේගයෙන් ඉදිරියට ගෙන යයි
- රාජ්‍ය බැංකුවක් වීම තුළ, වෘත්තීය සමිති සහ දේශපාලන බලපෑම් මානව සම්පත් කළමනාකරණයේ මනා භාවිතයන් බිඳ දැමිය හැකිය
- කොවිඩ්-19 පරිසරයක් තුළ ධාරිතා ගොඩනැගීමේ සහ පුහුණු සංවර්ධන වැඩසටහන් පැවැත්වීමේ දුෂ්කරතා
- සෞඛ්‍ය සහ ආරක්ෂිත ප්‍රමුඛතා අතර විභව සමතුලිතතාවය සහ බාධාවකින් තොරව පාරිභෝගික සේවා සැපයීමේ හැකියාව

- ඉහළ නිපුණතා සහ සුදුසුකම් ලත් තරුණ සේවකයින් ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට ඇති හැකියාව
- නියැලී සිටින සහ රඳවාගෙන සිටින ගුණාත්මක සේවකයින් හරහා ඉහළ ඵලදායීතාවයක්
- අපගේ විවිධාකාර සහ පළපුරුදු ශ්‍රම බලකාය හරහා වර්තමාන සහ අනාගත අවශ්‍යතා සපුරාලීමේ හැකියාව
- මානව හැකියාවන් සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ අපේක්ෂාව වන අතර එමඟින් අපගේ සේවකයින් කඩිසර, අනුගත වන අතර වේගවත්, වෙනස්වන පරිසරයක් සහ වෙළෙඳපොළ තුළ රඳා පවතී
- කාලය සහ සම්පත් ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා මානව සම්පත් ක්‍රියාවලි සහ ලේඛන සංවර්ධනය කිරීම
- සෞඛ්‍ය සම්පන්න වැඩ-ජීවිත සමතුලිතතාවයකට සහාය වීමෙන් සේවක පළපුරුද්ද සහ පක්ෂපාතිත්වය වැඩිදියුණු කිරීම

#### මිනුම් දර්ශකය

සේවක සහභාගිත්වය	දේවාගැනීමේ අනුපාතය	සේවක පිරිවැටුම් අනුපාතය
<p>සේවකයින් ගණන</p> <p><b>↓ 4,616</b></p> <p>2020 - 4,641</p>	<p>සේවකයෙකුට සාමාන්‍ය ආදායම</p> <p><b>↑ රු.මි. 29.2</b></p> <p>2020 - රු.මි. 27.5</p>	<p>දේවාගැනීමේ අනුපාතය</p> <p><b>↓ 98.6%</b></p> <p>2020 - 98.8%</p>
<p>පුහුණුව සහ සංවර්ධනය</p> <p>පුහුණුව සහ සංවර්ධනය තුළ ආයෝජනය</p> <p><b>↑ රු.මි. 11.0</b></p> <p>2020 - රු.මි. 8.8</p>	<p>එක් සේවකයෙකුගේ සාමාන්‍ය පුහුණු කාලය</p> <p><b>↑ 9.4</b></p> <p>2020 - 5.0</p>	<p>සමාන අවස්ථා</p> <p>කාන්තා සේවකයින් ගණන</p> <p><b>↓ 2,518</b></p> <p>2020 - 2,522</p>

අතිරේක තොරතුරු

මූලාශ්‍රය

පාලනය






කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →






වෙනත් ප්‍රාග්ධනයන්ට සම්බන්ධතාව

 <p>හිතකර සේවා ස්ථාන ගොඩනැගීම තුළ ආයෝජනය, මානව සම්පත් ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය සහ බැංකුව ඩිජිටල්කරණය තුළින් බැංකුව සඳහා සේවක සහභාගිත්වය සහතික කරයි.</p>	 <p>පුහුණුව සහ සංවර්ධනය තුළ ආයෝජනය බැංකුවට ප්‍රතිලාභ ඇති කර සේවක දැනුම, දක්ෂතාව සහ ව්‍යාපාරික පුහුණුව ඉහළ නංවයි.</p>  <p>මානව ප්‍රාග්ධනය ගොඩ නැගීම තුළ ආයෝජනය වර්ධිත ඵලදායිතාව, කාර්යක්ෂමතාව සහ ගනුදෙනුකාර අත්දැකීම අසමසමව ලබාදීම තුළින් දිගුකාලීන මූල්‍ය වාසි සඳහා දායක වේ.</p>	 <p>රැකියා අවස්ථා ලබාදීම මගින් ප්‍රජා සම්බන්ධතා නිර්මාණය කරන අතර එය බැංකුවේ සන්නාම ප්‍රතිරූපයට උපකාරී වේ.</p>  <p>තිරසාරාත්මක මූලධර්ම සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව වර්ධනය කරන අතර හරිත දැනුවත් සංස්කෘතියක් ප්‍රවර්ධනය කරයි.</p>
---	--	---

තිරසාර සංවර්ධන අරමුණුවලට දායකත්වය

<p>සේවක අවස්ථා ලබාදීම මගින් ආර්ථික සංවර්ධනයට සහයවීම</p> 	<p>සෘජු රැකියා අවස්ථා ලබාදීමෙන් සේවකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම</p> 	<p>නව රැකියා මාර්ග නිර්මාණය කිරීමට පුහුණුව සහ සංවර්ධනය තුළින් දක්ෂතා සංවර්ධනය</p> 	<p>ශ්‍රම බලකායට කාන්තා ප්‍රවේශය දිරිගන්වන අවස්ථා ලබාදීම</p> 	<p>සේවකයින්ට ආරක්ෂිත, උපකාරී සහ අගනා ප්‍රතිඵල ලබාදෙන සේවා ස්ථානය සහතික කිරීම හා ඒ තුළින් දේශීය සැපයුම්කරුවන් හා සේවා සපයන්නන් සඳහා ආර්ථික වර්ධනය පහසුමෙන් ඇති කළ හැකිය.</p> 	<p>අපගේ ශ්‍රමබලකාය තුළ ඉහළ කාන්තා සහභාගිත්වය සඳහා ආරක්ෂිත හා උපකාරී පරිසරයක් නිර්මාණය කිරීම</p> 
---	--	---	---	--	---


නුවමාරුවීම්

					
S M L	S M L	S M L	S M L	S M L	S M L

රැකියා අවස්ථාවන් ලබාදීම සහ නව සේවකයින් බඳවාගැනීම																				
වේතනය හා අනෙකුත් ප්‍රතිලාභ	✓	▲	▲	▲	▲	▲														
නව දැනුම සහ හැකියා අත්පත් කරගැනීම	✓	▲	▲	▲	▲	▲								▲	▲					
ප්‍රජාව තුළ රැකියා අවස්ථා සහ එයට අදාළ ප්‍රතිලාභ වැඩිකිරීම (උදා: ජීවන තත්ත්වය, දිළිඳුකම අඩුකිරීම)	✓													▲	▲					
පුහුණුව හා සංවර්ධනය: ගනුදෙනුකාර සේවය, නව්‍යකරණය, මෙහෙයුම් අන්තර්ගතය සහ ආයතනික සංස්කෘතිය සහ වටිනාකම් තුළ හැකියාවන් ගොඩනැගීම																				
පුහුණු මත වියදම	✓	▲	▲	▲	▲	▲														
වර්ධිත ඵලදායිතාව සහ නව්‍යකරණය	▲	▲	▲																	
වඩාත් වෘත්තීමය සේවකයින්				▲	▲	▲														
නව රැකියා අවස්ථා බිහිකිරීම	✓			▲	▲	▲														
කාර්යසාධනය පදනම් සංස්කෘතිය	▲	▲	▲	▲	▲	▲														
ඵලදායිතාව තුළින් ඉතුරුම්	▲	▲	▲																	

S - කෙටිකාලීන M - මධ්‍ය කාලීන L - දිගුකාලීන ▲ - අගය වැඩිවීම ✓ - අගය අඩුවීම ◯ - අගය සංරක්ෂණය


වටිනාකම නිර්මාණය කිරීමේ මූලිකාංග (DVC)



වඩාත් සුදුසු දක්ෂයින් ආකර්ෂණය (DVCI)

බැංකුවේ කණ්ඩායම **GRI 102-8 සහ 401-1**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේදී, අපගේ සේවකයින් බැංකුවේ ගාමක බලකාය ලෙස දකින අතර, ආයතනයක් ලෙස, අපගේ සමස්ත සාර්ථකත්වය සහ තිරසාරභාවයට අත්‍යවශ්‍ය වේ. 2021 දෙසැම්බර් 31 දිනට, අපගේ ශ්‍රමබලකාය 4,616 කින් ශක්තිමත් වූ අතර ඉන් 4,551ක් ස්ථිර කාර්ය මණ්ඩලයෙන් සහ 65ක් කොන්ත්‍රාත් පදනමින් සමන්විත වේ. මුළු නව සේවකයින් 36 ක් අතර නව කාන්තා සේවිකාවන් 20 ක් අපගේ ශ්‍රමබලකායට බැඳුණු අතර එය 20 කින් ඉහළ ගියේය. අපගේ ඉහළ රඳවා ගැනීමේ අනුපාතය වන 98.6% අපගේ සාර්ථක මානව සම්පත් ප්‍රතිපත්ති සහ සේවක වටිනාකම් කොටස පිළිබිඹු කරන අතර වසර 10කට වැඩි සේවා කාලයක් සහිත අපගේ සේවක අනුපාතිකය 32% ක් සහිත ආයතනයක් ලෙස අප ආයතනයට සේවක පක්ෂපාතිත්වය ඉස්මතු කරයි.



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය


කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය


පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →


ප්‍රස්ථාරය 30




ප්‍රස්ථාරය 31



ප්‍රස්ථාරය 32



ප්‍රස්ථාරය 33



### විශිෂ්ඨ යෝග්‍ය අය බඳවාගැනීම

GRI 202-2 සහ 401-1

බැංකුවේ දිගුකාලීන සාර්ථකත්වය අඛණ්ඩ පදනමක් මත එහි වර්ධනය සහතික කළහැකි සේවකයින් ආකර්ෂණය, රඳවාගැනීම සහ සංවර්ධනය සඳහා එහි හැකියාව මත රඳා පවතී. එබැවින්, බැංකුව සැමවිටම සුදුසුකම්, දක්ෂතාව සහ පළපුරුද්ද මත පදනම් වූ තෝරා ගැනීමේ නිර්ණායක සමඟ ස්ත්‍රීපුරුෂභාවය, ජාතිය හෝ ආගම නොසලකා විශිෂ්ඨ පුද්ගලයින් බඳවා ගැනීමට උත්සාහ දරයි. බඳවා ගැනීමේ සහ තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුළින් දැනට සිටින කණ්ඩායම සමඟ ඒකාබද්ධවීමට සහ අභිප්‍රේරිත කාර්යසාධනය දැනුම සහ කැපවීම, නව්‍යකරණය සහ වෘත්තීයභාවය සහිත බැංකුවේ ආයතනික පරමාර්ථ අත්කර ගැනීම සඳහා අඛණ්ඩව උත්සාහ දැරීමට අපේක්ෂාව සහිත පුද්ගලයින් සොයා ලබයි. මෙම තෝරා ගැනීමේ ක්‍රමය මගින් බඳවාගත් පුද්ගලයින් බැංකුව වෙනුවෙන් ඔවුන්ගේ උපරිම හැකියාවන් ලබාදෙන බවට සහ එයට සමගාමීව ඔවුන්ගේ වෘත්තීයේ උපරිමය දක්වා සංවර්ධනය වන බව සහතික කරයි. මේ මගින් පුද්ගලයින් සහ බැංකුව ධනාත්මක ආකාරයෙන් ප්‍රගතිය ලබා ගනී.


බැංකුව තුළ දේශීය බඳවා ගැනීම අඛණ්ඩ ප්‍රමුඛතාවක්ව පවතින අතර, අපි ජ්‍යෙෂ්ඨ කළමනාකරණයේ 100% ක් දේශීය වශයෙන් බඳවාගැනීම පිළිබඳ ආඩම්බර වෙමු. අපගේ සමස්ථ කාර්ය මණ්ඩල බඳවා ගැනීම් විවිධ පුද්ගල කණ්ඩායම්වලින් සමන්විත වන අතර, ඔවුන් අපගේ විවිධ ගනුදෙනුකාර පදනම නියෝජනය කරමින් ආයතනය හරහා ගනුදෙනුකාර අවශ්‍යතා සපුරාලීමේදී අපගේ

අදාළත්වය සහ ඵලදායීත්වය පවත්වා ගනී. මෙම විවිධත්වය වින්තනය, සහ කොගලය මූලිකවම යහපත් තීරණ ගැනීමට හේතුවන සාකච්ඡා ප්‍රවේශයක් ලබා දෙන බව අපි සම්පූර්ණයෙන්ම විශ්වාස කරමු. අප වැනි ආදර්ශමත් ආයතනයකින් තරුණ තරුණියන්ට බැංකු අත්දැකීම් ලබා ගැනීම සහතික කිරීමේ අපගේ උත්සාහය තුළ, බැංකුවේ සංස්කෘතිය, සාරධර්ම, ආචාර ධර්ම, මෙහෙයුම් ක්‍රියාවලි, පද්ධති සහ ව්‍යවහාර පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා දුන් අනිවාර්ය ප්‍රාරම්භක වැඩසටහනක් සමඟින් ආරම්භ කරන ලද සීමාවාසික පුහුණු අත්දැකීම් 29 ක් 2021 දී අපි ප්‍රදානය කළෙමු.

පවතින අවිනිශ්චිත මෙහෙයුම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වර්ෂය තුළ බඳවා ගැනීම් සිතා බලා දැඩි ලෙස අවශ්‍යතාව අනුව සිදු කළේය. කොවිඩ්-19 බලපාන ලද මානව සම්පත් ක්‍රියාවලිය, බඳවා ගැනීම් සහ උසස්වීම් සමඟ භෞතික සම්මුඛ පරීක්ෂණ සහ විභාග පැවැත්වීම කොවිඩ් පැතිරීමේ අවදානමකට සම්බන්ධ වූ බැවින් යම් මූලික ප්‍රමාදයන් දැකිය හැකි විය. කෙසේ වෙතත්, පසුව පිළිගත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සහ දුරස්ථභාවය පවත්වා ගනිමින් හා zoom හරහා සම්මුඛ පරීක්ෂණ පවත්වන ලදී. ඩිජිටල්කරණය, පාරිභෝගික කේන්ද්‍රය සහ ආයතනික ප්‍රතිසංවිධානය යන ක්ෂේත්‍රවල නව සේවකයින් 476ක් බඳවා ගන්නා ලදී.

ප්‍රස්ථාරය 34


නව බඳවාගැනීමේ සංයුතිය



A - පිරිමි  
B - කාන්තා

ප්‍රස්ථාරය 35


සේවකයින්ගේ භූගෝලීය ව්‍යාප්තිය



A - ප්‍රධාන කාර්යාලය  
B - මධ්‍යම  
C - නැගෙනහිර  
D - වයඹ  
E - උතුරු  
F - සබරගමුව  
G - දකුණු  
H - බස්නාහිර 1  
I - බස්නාහිර 2

ප්‍රස්ථාරය 36


ශ්‍රේණිය හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව නව බඳවා ගැනීම්



● ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිය  
● මාණ්ඩලික සහකාර  
● විධායක නිලධාරීන්  
● කාර්යාල සහයක

ප්‍රස්ථාරය 37

ස්ත්‍රී පුරුෂ භාවය අනුව සේවකයින්ගේ භූගෝලීය ව්‍යාප්තිය




● පිරිමි ● කාන්තා  
A - ප්‍රධාන කාර්යාලය  
B - මධ්‍යම  
C - නැගෙනහිර  
D - වයඹ  
E - උතුරු  
F - සබරගමුව  
G - දකුණු  
H - බස්නාහිර 1  
I - බස්නාහිර 2

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වර්තමානව පවතින අවස්ථාවේ තීරණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

ප්‍රස්ථාරය 38

වයස හා ශ්‍රේණිය අනුව නව බැඳවැගැනීම්



ජයග්‍රාහී කණ්ඩායමක් පෝෂණය හා සංවර්ධනය (DVC II)

GRI 404-1 සහ 2

වැඩකිරීමේ පරිනාමනය වන ආකාර

කොවිඩ්-19 අපගේ කණ්ඩායම එහි ඉහළම හැකියාවන් කරා ලගාවීමට ඔවුන් පෝෂණය කර සංවර්ධනය කරන ආකාරය මූලික වශයෙන් වෙනස් කරමින් අප වැඩ කරන ආකාරය කෙරෙහි බලපා ඇත, කාර්ය මණ්ඩල කළමනාකරණයේ ප්‍රමුඛස්ථානයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ සමඟින්, "දුරස්ථව වැඩ කිරීම" හෝ "නිවසේ සිට වැඩ කිරීම" 2020 දී වැඩ කිරීමේ රටාවන් සඳහා වඩාත්ම වැදගත් වෙනස බවට පත් විය. සාර්ථක ලෙස ඉදිරියට යාමට විවිධ මෙවලම් සහ අවකාශ අවශ්‍ය වන අතර, බැංකුව විසින් එම වෙනස භාර ගැනීමට සිය කාර්ය මණ්ඩලය සාර්ථකව සන්නද්ධ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස "නිවසේ සිට වැඩ කිරීම" සංකල්පය නව සාමාන්‍ය භාවිතය බවට පත් විය.

ඒ අතරම, ශාඛා මෙහෙයුම් කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කාර්යයන් වඩාත් මෙහෙයුම් සහ අත්‍යවශ්‍ය ස්වභාවයක් ගත් බැවින් භෞතිකව

සේවයට වාර්තා කිරීමට අවශ්‍ය විය. බැංකු කටයුතුවල සුමට ක්‍රියාකාරීත්වයට සහාය වන අතරම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කිරීමේ දැවැන්ත වගකීම බැංකුවේ මානව සම්පත් භාර ගත්තේය. මේ සම්බන්ධයෙන් මානව සම්පත් අංශය විසින් සියලු මාර්ගෝපදේශ සමඟ කාර්ය මණ්ඩලයේ අනුකූලතාව පවත්වා ගනිමින් සෞඛ්‍ය රෙගුලාසි සහ අවශ්‍ය පූර්ව අවවාද පිළිබඳ සේවකයින් දැනුවත් කරන ලදී. සේවකයින්ට හැඟෙන පරිදි සහ සෞඛ්‍ය ආරක්ෂක ජාලයක් ලෙස පහත ක්‍රියාමාර්ග යොදා ගෙන ඇති බව සහතික කිරීමට බැංකුව අවශ්‍ය ප්‍රමාණයට වඩා පියවර ගෙන ඇත:

- පළමු පෙළ කොවිඩ්-19 ආශ්‍රිතයෙන් ඇති වූ අවස්ථාවක බැංකු පරිශ්‍රය තුළ පිසිආර් පරීක්ෂණ සුදානම් කිරීම
- කොවිඩ් -19 පොසිටිව් වූ කාර්ය මණ්ඩලය සඳහා හදිසි සෞඛ්‍යාරක්ෂක පහසුකම් සුදානම් කිරීමට අන්තර් සුරැකුම් මධ්‍යස්ථාන සහ රෝහල් සමඟ සම්බන්ධතා සංවර්ධනය කිරීම
- කාර්ය මණ්ඩලයේ රෝහල්ගතකිරීමේ හිමිකම ඉක්මවා ඇති කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කිරීම
- වෛරසය ස්පර්ශ වූ සහ පළමුව ආශ්‍රිතයෙන් වූ සේවකයින් සඳහා නිරෝධායන නිවාඩු පිරිනැමීම
- ගර්භණී කාන්තාවන් සහ බරපතල රෝග සහිත සේවකයින් වැනි ඉහළ අවදානම් සේවකයින් සඳහා වසංගතයේ ඉහළම සහ පසුකාලීන රැලිවලදී "නිවසේ සිට වැඩ කිරීම" සහ වෛරසය ස්පර්ශවීම සහ එහි පැතිරීම අවම කිරීමට වැඩිමුර පදනමක් මත සේවකයින්ට සේවය කිරීම සඳහා සඳහා පහසුකම් ඇති කරන ලදී.
- සංචාරක සීමා සහ අගුළු දැමීම හමුවේ පුද්ගලික වාහනවල සේවයට පැමිණෙන සේවකයින්ට සංචාරක දීමනාවක් ලබාදීම
- අගුල් දමන ලද කාලසීමාව තුළ සේවකයින් වෛරසයට නිරාවරණය වීමේ අවධානම තිබියදීත් සේවයට වාර්තා කළ සේවකයින්ට අවදානම් දීමනාවක් ගෙවීම
- ප්‍රධාන කාර්යාලය වෙත විවිධ ස්ථාන සම්බන්ධ කෙරෙන විශේෂ බස් සේවාවක් සුදානම් කිරීම හා ඒ තුළින් සේවකයින්ට පහසුවෙන් සේවයට පැමිණීමට හැකි විය.
- සේවකයින් සඳහා ඇදිරි නීති බලපත් සුදානම් කිරීම

- කොවිඩ් බලපාන කාලසීමාව තුළ ප්‍රමාද වී පැමිණීම නොසලකන ලද අතර, වේලාසනින් සේවයෙන් යාමට සේවකයින්ට ඉඩදෙන ලදී.
- විධිමත් ඇඳුම වෙනුවට වී ඡර්ථ පැළඳ පැමිණීමට සේවකයින්ට ඉඩදෙන ලදී.
- සේවයට වාර්තා කිරීමට නොහැකි වූ සේවකයින්ට ගෙවූ නිරෝධායන නිවාඩුවල පිහිටුවන ලද අතර කිසිදු මූල්‍ය අඩු කිරීමක් සිදු නොකරන ලදී.
- කොවිඩ්-19, සේවා ස්ථාන සනීපාරක්ෂාව, වැලැක්වීමේ සෞඛ්‍ය පුරුදු සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ සේවක දැනුම වැඩිකිරීම සඳහා වරින් වර වකුලේඛ ප්‍රකාශයට පත්කිරීම
- වෙබ්නාර් තුළින් පුහුණු අංශය විසින් පුහුණු සැසි පවත්වන ලදී.
- හැකි සෑම අවස්ථාවකදීම, රැස්වීම් සහ සාකච්ඡා මාර්ගගතව පවත්වන ලදී.

මානව සම්පත් විවිධ ගැටළුවලට මුහුණ පාන ලද අතර එහිදී ප්‍රදේශ පදනම්ව පැනවූ ඇදිරි නීතිය සේවකයින්ට සේවයට පැමිණීමට නොහැකිවීමට හේතු වූ අතර එය ශාඛා මෙහෙයුම් ක්‍රියාකාරීත්වයට බලපාන ලදී. එමෙන්ම, අනෙකුත් සහය සේවා යාවත්කර තබාගැනීම වසංගතයේ අවදානම හේතුවෙන් වැඩිමුර පදනම මත සේවකයින් වැඩකරන බැවින් අභියෝගාත්මක විය. ඒ අනුව ශාඛා කළමනාකරුවන් සහ අංශ ප්‍රධානීන් ඔවුන්ට ප්‍රශස්ථ වන ආකාරයෙන් ඔවුන්ගේ සේවා මුර ව්‍යුහගත කිරීමට හැකියාව ඇති කරන ලද අතර විසමකළ පදනම මත වුවද 2021 සිට 2022 දක්වා ඔවුන්ගේ දින හතේ අනිවාර්ය නිවාඩුව ලබාගැනීමට සේවකයින්ට ඉඩසලසන ලදී.

මෙම අභියෝග ඉදිරි වසර පහ තුළ සිදුවියහැකි බැවින්, බැංකුවේ සමස්ත ඉලක්ක අත්කර ගැනීම සඳහා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම්වලට අනුකූලව මානව සම්පත් මෙහෙයුම් සඳහා වඩා ඩිජිටල්කළ විකල්ප සොයා බැලීමේ ක්‍රියාවලියක බැංකුව නිරත වී සිටී.

සේවක සංවර්ධනය ලබාදීම




සේවකයින් දක්ෂ හා යාවත්කාලීන බව සහ ඔවුන් ඵදිනෙදා ව්‍යාපාර මෙහෙයවීමේදී කාර්යක්ෂම වන බව සහතික කිරීම සඳහා බැංකුව දඩි පුහුණු කාලසටහන් සකස් කරයි. ඉලක්කගත පුහුණු තුළින් සිය විශේෂ රැකියා අවස්ථාවන් පිළිබඳ දැනුම ඇති කිරීම පමණක් නොව කාර්යක්ෂම ආකාරයකින් එකි

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරපේක්ෂ විවිධාකාරී නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 වාර්ෂික වාර්තාව 2021  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව



අවශ්‍යතාවන් ඉටුකිරීමට සන්නද්ධ සේවකයින් නිර්මාණය කරන බව අපි විශ්වාස කරමු. එමෙන්ම අවධානිත පුහුණු මගින් කාර්යසාධන කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කරන බවත් සියලුම සේවකයින්ට බැංකුව තුළ ඔවුන්ගේ වගකීම් සහ කාර්යභාරයන් පිළිබඳ පැහැදිලි දැනුමක් ඇති කරන බවත් සහතික කරයි. සේවකයින්ට ඕනෑම තැනක, ඕනෑම වේලාවක, ඕනෑම උපාංගයක සහ ඕනෑම වේගයකින් තෝරා ගත හැකි අන්තර්ක්‍රියාකාරී, ස්වයං-මෙහෙයවන, මූලික වශයෙන් ඩිජිටල් අත්දැකීමක් කරා ඉගෙනීම වේගවත් වී ඇත. රැකියාවේ අනාගතය සඳහා සේවකයින් නැවත දක්ෂතා ලබාගැනීම සහ කුසලතා ඉහළ නැංවීම මූලික පරමාර්ථය වන අතර, ජීවිත කාලය පුරාම ඉගෙනීමේ මානසිකත්වයක් ඇති කිරීම ද අපගේ අරමුණයි.

පුහුණු අවශ්‍යතා විශ්ලේෂණයක් සිදු කිරීමෙන්, අපි ක්‍රම කිහිපයක් භාවිතා කරමින් අපගේ සේවකයින්ගේ පුහුණු හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගත්තෙමු. වාර්ෂික පුහුණු අවශ්‍යතා සමීක්ෂණය, අදාළ කණ්ඩායම් නායකයින් සමඟ සම්මුඛ සාකච්ඡා, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමඟ උපදේශන සහ පාරිභෝගික පැමිණිලි, කාර්යසාධන ඇගයීම් සහ ප්‍රශ්නාවලිය පිළිබඳ සමාලෝචන මේවාට ඇතුළත් වේ.



**වගුව 19**

පුහුණු මාදිලිය	වැඩසටහන් ගණන	මුළු පැය	සහභාගී වූ මුළු ගණන	පිරිමි	කාන්තා	ශ්‍රේණි වර්ගය									
						ජ්‍යෙෂ්ඨ ශ්‍රේණි	ජ්‍යෙෂ්ඨ ශ්‍රේණි (පැය)	කළමනාකරුවන්	කළමනාකරුවන් (පැය)	විධායක නිලධාරීන්	විධායක නිලධාරීන් (පැය)	මාණ්ඩලික සහකාර	මාණ්ඩලික සහකාර (පැය)	කාර්යාල සහකාර	කාර්යාල සහකාර (පැය)
අභ්‍යන්තර	35	8,989	1,425	392	1,033	20	86	306	1,707	276	1,675	728	4,767	95	755
ප්‍රාදේශීය	15	11,579	2,864	397	2,467	2	10	408	1,656	826	3,346	1,616	6,519	12	48
වෙබ්නාඪ	145	19,754	9,812	3,328	6,484	-	-	1,106	1,726	3,457	7,040	5,249	10,988	-	-
බාහිර	51	2,232	213	101	112	29	277	116	1,293	44	492	24	170	-	-
එකතුව	246	42,553	14,314	4,218	10,096	51	373	1,936	6,382	4,603	12,552	7,617	22,444	107	803

අතිරේක තොරතුරු

මූලාශ්‍ර

පාලනය




කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

→ පාඨක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු  
මූලාසාර  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිරතාර වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය  
පුරවිකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



අපගේ සේවකයින් වෘත්තීමය සහ පුද්ගලිකව සංවර්ධනය කිරීම සහ ඔවුන්ගේ වෘත්තීන් උසස් කිරීම සඳහා සහයදීම කෙරෙහි අපගේ බැඳීම පිළිබිඹු කරමින්, අපගේ සේවක සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධ කිරීමට සහ බැංකුව තුළ ඉහළ කාර්යසාධන සේවක පිරිසක් ගොඩ නැගීමට අපි සැලකිය යුතු ප්‍රගතියක් සිදුකර ඇත. සේවාස්ථ, දේශීය සහ විදේශීය ස්ථානවල අභ්‍යන්තර සහ බාහිර පුහුණු, අනුග්‍රහ සහ අධ්‍යාපනික දිරිගැන්වීම් ඇතුළුව වෘත්තීය සංවර්ධන අවස්ථා රාශියක් අපගේ සේවකයින්ට අපි ලබාදෙන්නෙමු. කොවිඩ්-19 අඛණ්ඩව පැවැතිමත් සමඟ, බැංකුව පුහුණු වැඩසටහන් පැවැත්වීමට වැඩි වැඩියෙන් ඩිජිටල් අවකාශ සහ වෙබ්නාර් වෙත විතැන් වූ අතර ඒ තුළින් සාර්ථකව නව සාමාන්‍යයට අනුවර්තනය විය. සැකසුම්වල වෙනස තුළ පවා ඉගෙන ගැනීමට කාර්ය මණ්ඩලය උනන්දුව පෙන්වීම සමඟ අපගේ ඩිජිටල් සහ භෞතික පුහුණු වැඩසටහන් තුළ සමාන සාර්ථකත්වය අපි පෙන්වූ බව සටහන් කිරීමට ලැබීම අපට සතුටකි.

ඔවුන්ගේ කාර්යය සහ තාක්ෂණික ප්‍රවීණත්වය ඉහළ නැංවීමට ඔවුන්ගේ වෘත්තීය ජීවන වක්‍රය පුරාම විවිධ වර්ගයේ පුහුණු අපි ලබාදෙමු. පහත සඳහන් වැඩසටහන් අලුතින් බඳවාගත් අයට වටිනා පළපුරුද්ද සහ රැකියාවට විශේෂ දැනුම ලබාගැනීමට සහ බැංකුව සමඟ දීර්ඝ කාලයක් සිටින සේවකයින්ගේ හැකියාවන් වැඩි කිරීමට කටයුතු කරයි.

- මෙයට පහත දැ ඇතුළත්ය:
- ප්‍රාරම්භක පුහුණුව
  - සේවාස්ථ පුහුණුව
  - ප්‍රතිපෝෂණ මගින් ඉගෙනුම
  - තාක්ෂණික කුසලතා සංවර්ධනය
  - මෘදු කුසලතා සංවර්ධනය
  - නායකත්ව කුසලතා සංවර්ධනය

සමාලෝචිත වසර තුළ, පළමු වරට කළමනාකරණ සංවර්ධන පුහුණු වැඩසටහන ශාඛා කළමනාකරුවන් 30ක් සඳහා සංවිධානය කරන ලදී. වෙනස කළමනාකරණ නායකයින් 260 දෙනෙක් "මධ්‍ය" බැංකුකරණ පුහුණුව සහ ක්‍රියාත්මක කිරීම නව ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම" නමින් හඳුන්වන ව්‍යාපෘතිය තුළ හඳුනා ගන්නා ලදී. තවදුරටත් වඩා ඉහළ සේවක දැනුම සඳහා පුහුණු වැඩසටහන් නවයක් "විද්‍යුත්-ඉගෙනුම් හරහා දැනුම හුවමාරුව" වැඩසටහන යටතේ වෙබ්නාර් සැසි තුළින් පවත්වන ලදී.

මෙම වැඩසටහන සේවකයා සිටින රට කුමක් වුවද එය නොසලකා තනතුර කාලය තුළ ප්‍රධාන කාර්යාලය සහ ශාඛාවල සේවකයින්ට තොරතුරුවලට සම්බන්ධීකරණ හුවමාරු කර ගැනීමට, සහ ගැටළු විසඳීමට ඉඩදෙන ලදී. වඩාත් පුහුණු වැඩසටහනවලට ඉඩ සැලසීම සඳහා බැංකුව 2019 දී ගල්කිස්ස නව පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී.

2021 දී, පසුගිය වසරේදී රු. මිලියන 2.2 සිට දේශීය පුහුණු වැඩසටහනවල රු.මිලියන 11.0ට වඩා අපි ආයෝජනය කළෙමු. 2021 දී අපගේ සේවකයින් පුහුණු පැය 42,553කට සහභාගිවීම සමග, සේවකයෙකුට සාමාන්‍ය පුහුණු පැය ගණන පැය 9.4ක් විය.

### අපගේ දක්ෂතාවයන් කළමනාකරණය (DVC III)




මානව සම්පත් අංශය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් විසින් මෙහෙයවන අතර, සෘජුවම සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වෙත වාර්තා කරයි. සේවක ස්ථාන නිරූපිතව, උසස්වීම්, බඳවාගැනීම්වලට අදාළ කරුණු සහ වෙනත් මානව සම්පත් ආශ්‍රිත කරුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කළ මානව සම්පත් කමිටුව මගින් නිවාරණය කෙරේ. මෙම කමිටුව ආයතනික කළමනාකරණයේ වඩාත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පහකින් සමන්විත වන අතර එය මානව සම්පත් පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව වෙත සහ අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ කිරීම අවශ්‍ය කෙරේ. 2021 දී ප්‍රධාන මූලධර්මයක් ලෙස, මානව සම්පත් සංවර්ධන අංශය තොරතුරු තාක්ෂණ අංශය සම උපදේශකත්වයෙන් නව මානව සම්පත් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටී. ක්‍රියාත්මක කිරීමේ මුල් පියවර ලෙස, නිවාඩු සහ පැමිණීම 2021 දී සමස්ත ශාඛා අංශය තුළ ස්වයංක්‍රීය කර ඇත.

### ගුණාත්මකභාවය පදනම් උසස්වීම්

අපි හැකි සෑම අවස්ථාවකදීම බැංකුව තුළ වෘත්තීය වර්ධනය සහ උසස්වීම්වලට සහය වෙමු. සියලුම උසස්වීම් උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ගේ සුදුසුකම්, හැකියාව, පසුගිය සේවා කාර්යසාධනයේ තත්ත්වය පිළිබඳ තුළනාත්මක සමාලෝචනයන් මත පදනම් වේ. සේවකයින්ගේ උසස්වීම් සඳහා රැකියාවට අදාළ සාධක පමණක් සලකා බලනු ලැබේ. එහි සියලුම තෝරාගැනීම් සහ සේවක ක්‍රියාවලිය තුළ -උසස්වීම් තීරණ ඇතුළුව- සෑම පුද්ගලයෙකුටම සමාන රැකියා අවස්ථා ලබා දෙන බව සහතික කිරීමට සෑම උත්සාහයක්ම බැංකුව ගනු ලබයි.

බැංකුවේ ධුරාවලියේ එක් එක් ශ්‍රේණිවලට උසස්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ බැංකුවේ උසස්වීම් දින දර්ශනයට අනුව සැලසුම් කර ඇත. බැංකුවේ වාර්ෂික මිනිස් බල සැලැස්ම අභ්‍යන්තර උසස්වීම් මගින් පිරවිය හැකි බැංකු සහ බැංකු නොවන ධාරාවන් දෙකෙහි අදාළ ශ්‍රේණිවල පුරප්පාඩු වලින් සමන්විත වන්නේ නම්, අදාළ උසස්වීම් සඳහා විවෘතව බැංකුවේ අභ්‍යන්තර ජාලයෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. බැංකු සහ බැංකු නොවන ධාරාවන් දෙකෙහි එක් එක් ශ්‍රේණියට උසස්වීම් යෝජනා ක්‍රම පරිශීලනය සඳහා වකුලේඛවල වෙන වෙනම දක්වා ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අදාළ උසස්වීම් යෝජනා ක්‍රම අනුව උසස්වීම් සඳහා අපේක්ෂකයින් තෝරා ගනු ලැබේ.

2021 වර්ෂය තුළදී, බැංකු සහ බැංකු නොවන ධාරාවන්හි පවතින පුරප්පාඩු අනුව බැංකුව විසින් සේවකයින් 36 දෙනෙකු බඳවා ගන්නා ලදී. තවද, බැංකු සහ බැංකු නොවන ධාරාවන් දෙකෙහිම පවතින පුරප්පාඩු අනුව අභ්‍යන්තර උසස්වීම් 254ක් ලබා දෙන ලදී. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකුවට ඇතැම් අභ්‍යන්තර විභාග සහ සම්මුඛ පරීක්ෂණ ප්‍රමාද කිරීමට සිදු වූ බැවින් බඳවා ගැනීම් සහ උසස්වීම්වල සංඛ්‍යාව කලින් අත්දැකූ ප්‍රමාණයට වඩා තරමක් අඩු ය.



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම නිර්මාණය කිරීමේ ආකාරය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

**සේවක සංඛ්‍යාව තුළ වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් සේවකයින් සංඛ්‍යාව**

වකුළු 20

විස්තරය	2021
තොරතුරු තාක්ෂණය	86
තාක්ෂණික	20
ගිණුම්කරණ	11
නීති	23
වෙනත්	4,411
<b>මුළු එකතුව</b>	<b>4,551</b>

**විවිධාංගීකරණය සහ සමාන අවස්ථා GRI 401-3**

**ඉහලම වෘත්තීයභාවය සහ සදාචාර ප්‍රමිති නගා සිටුවීම**

GRI 401-3, 405-2


අපගේ වෙනස් ලෙස නොසැලකීමේ ප්‍රතිපත්තියට අනුව ජාතිය, වර්ණය, ආගම, ස්ත්‍රීපුරුෂභාවය, වයස, විවාහක තත්ත්වය, ජනවර්ගය, සමාජ මූලය හෝ ආබාධිතතාව නොසලකා සියලුම පුද්ගලයින් සඳහා බැංකුව සමාන අවස්ථාව ලබා දේ. මෙම ප්‍රතිපත්තියේ අදහසට අනුගත වෙමින්, බැංකුව පහත සඳහන් පුරුදු දැඩිව අනුගමනය කරයි:

- කායික හා වාචික හිරිහැරවලින් තොර සේවා ස්ථානයක් පවත්වාගෙන යාම
- බඳවා ගැනීම්, වන්දි, ප්‍රතිලාභ, ස්ථාන මාරුවීම්, පුහුණුව සහ සංවර්ධනය, අධ්‍යාපනික සහය, විනෝදාත්මක වැඩසටහන් සහ සියලුම රැකියා වර්ගීකරණය තුළ පුද්ගල උසස්වීම් සැබෑ වෘත්තීය සුදුසුකම් පමණක් සැලකිල්ලට ගනිමින් පක්ෂග්‍රාහීවකින් තොරව සිදු කරනු ලැබේ.
- රැකියා සම්බන්ධ තේරීම් නිර්ණායක මත පදනම්ව, හැකි සෑම විටම - රැකියා සහ උසස්වීම් තීරණ - සමාන රැකියා අවස්ථා මූලධර්මයට තවදුරටත් පහසුකම් සැලසෙන ආකාරයෙන් සිදුකරනු ලැබේ.


- සමාන අවස්ථා සේවයෝජකයෙක් ලෙස, අපගේ කණ්ඩායමේ කාන්තා නියෝජනය (ස්ථිර සේවකයින්) 55%ක් වන අතර, 2021 දී නව බඳවාගැනීම්වලින් 56%ක් කාන්තාවන් විය. කාන්තාවන් ජ්‍යෙෂ්ඨ කළමනාකරණය සහ මධ්‍ය කළමනාකරණය තුළ පිළිවෙලින් 54%ක් සහ 56%ක් නියෝජනය වේ.
- සියලුම කාන්තා සේවිකාවන් සම්පූර්ණ ප්‍රතිලාභ සහිත ප්‍රසූත නිවාඩු වැඩකරන දින 84ක් සඳහා ගිණිකම ලබන අතර, සියලුම පිරිමි සේවකයින්ට පීතෘ නිවාඩු දින තුනක් ලබාගත හැක. 2021 දී, කාන්තා සේවිකාවන් 305ක් ප්‍රසූත නිවාඩු ලබාගෙන ඇත. ඉන් 99.7%ක් අවසන් කළ දිනයේදී නැවත සේවයට පැමිණි අතර, පිරිමි සේවකයින් 105ක් පීතෘ නිවාඩු ලබාගෙන ඇත.
- සමාන රැකියා අවස්ථා ප්‍රතිපත්තිය කඩකිරීම පිළිබඳ සියලුම පැමිණිලි කඩිනමින් විමර්ශනය කෙරේ.

2021 වසර තුළ, සමාන රැකියා අවස්ථා පිළිබඳ ප්‍රතිපත්තිය කඩකිරීමට අදාළව එකදු පැමිණිලිලක්වත් බැංකුවට ලැබී නොමැත.

ප්‍රස්ථාරය 48



ප්‍රස්ථාරය 47



- A - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
- B - සහකාර සාමාන්‍යාධිකාරී
- C - ප්‍රාදේශීය කළමනාකරුවන්
- D - ශාඛා කළමනාකරුවන්
- E - වෙනත්/ප්‍රධාන/ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්

### ඉහළම වෘත්තීය භාවය සහ සදාචාර ප්‍රමිති නගා සිටුවීම

GRI 401-3, 405-2

අප බැංකුවේ ආචාර ධර්ම සංග්‍රහය මගින් ආචාර ධර්ම, හැසිරීම සහ අනුකූලතාවය සම්බන්ධයෙන් අපගේ සේවකයන්ගෙන් අපේක්ෂා කරන පුද්ගලික සහ වෘත්තීය හැසිරීම් පිළිබඳ මූලධර්ම දක්වයි. ආචාර ධර්ම සංග්‍රහය මගින් කුසලතා මත පදනම් වූ, සමාන රැකියා අවස්ථා සඳහා අපගේ කැපවීම පිළිබිඹු කරන අතර වෙනස් කොට සැලකීමෙන් හා හිරිහැර වලින් තොර ආරක්ෂිත සේවා පරිසරයක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රමිතීන් නිර්වචනය කරයි. අලුතින් බඳවා ගන්නා ලද සියළුම දෙනා හට ආචාර ධර්ම සංග්‍රහය යටතේ ඔවුන්ගේ බැඳීම් සහ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කරනු ලැබේ.

බැංකුවේ විනය වර්ධන සංග්‍රහය විනයට අදාළ කාරණා සම්බන්ධයෙන් සේවකයන්ට මග පෙන්වීමක් සපයයි. රජයේ ආයතන සංග්‍රහයේ II වෙළුමේ විධිවිධාන මත පදනම්ව 2017 වසරේ විනය ආචාර ධර්ම සංග්‍රහය සංශෝධනය කරන ලද අතර සියලු ආකාරයේ දූෂණ, අල්ලස් සහ කප්පම් ක්‍රියාවන් සඳහා "කිසිදු ඉඩක්" (zero tolerance) නොතබමින් බැංකුවේ අවශ්‍යතා වලට සරිලන පරිදි සකස් කරන ලදී. නියමිත ප්‍රමිති, ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි සහ පරිචයන් සමග යම් පුද්ගලයෙකුගේ හැසිරීම අනුකූල නොවීම සහ මෙහෙයුම් වලට අදාළ යම් ආරවුල් විනය සංග්‍රහයට අනුකූලව විධිමත්ව සහ විනිවිද භාවයෙන් හසුරුවන ලදී.


### කාර්යසාධන කළමනාකරණය

GRI 404-3

කාර්යසාධන කළමනාකරණ ක්‍රියාපටිපාටිය යනු බැංකුවේ කාර්යසාධන ඇගයීම් පද්ධතිය තුළින් සේවකයින් ඇගයීමේ අඛණ්ඩ ක්‍රියාවලියයි. සියලුම සේවකයින්ගේ කාර්යසාධන ඇගයීම් නිරන්තරව සිදුකිරීම බැංකුවේ ප්‍රතිපත්තිය වේ. මෙම ඇගයීමෙන් සේවකයින්ගේ උපරිම විභවතාවන් අත්කර ගැනීමට ඔවුන්ට සහයවීමට සහ අභිප්‍රේරණය කිරීමට සේවක සංවර්ධන කාර්යයක් වේයයි අදහස් කෙරේ. බැංකුවේ කාර්ය සාධන ඇගයීම් කළමනාකරණ පද්ධතියට අදාළ මාර්ගෝපදේශ ස්ථාපිත කිරීම සහ විධිමත් කිරීම සඳහා කාර්යසාධන කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තියක් බැංකුව සතුව ඇත. මෙම ප්‍රතිපත්තිය පහත සඳහන් ප්‍රධාන අංග සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම සඳහා සකස් කෙරේ:

- බැංකුවේ සමස්ත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කාර්ය සාධන පරතර හඳුනා ගැනීම සහ සේවක කාර්ය සාධනය වැඩි දියුණු කිරීම
- තනි පුද්ගල සේවකයින් සහ කණ්ඩායම්වල පුහුණු හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම
- සේවක වැටුප් වර්ධක, උසස්වීම් සහ සමාලෝචන සඳහා භාවිතා කරන කාර්යසාධන ඇගයීම් පිළිබඳ ප්‍රතිපෝෂණ සැපයීම

ප්‍රස්ථාරය 49



බැංකුව සේවක ධුරාවලියේ පදනම මත සේවක කාර්යසාධනය නිරන්තරයෙන් මනිනු ලබයි. ඒ නිසා විධායක කාර්ය මණ්ඩලය, අධීක්ෂණ කාර්ය මණ්ඩලය, මෙහෙයුම් කාර්ය මණ්ඩලය සහ සුළු කාර්ය මණ්ඩලය සඳහා වෙනම ආකෘති ඇත. බැංකුව තුළ, අපි කලින් තීරණය කරන ලද නිර්ණායක කට්ටලයක් මත පදනම්ව වාර්ෂිකව සේවක ඇගයීම් සිදු කරන අපක්ෂපාතී සහ විනිවිද යන දෙඅංශයෙන්ම ඇගයීම් ක්‍රමයක් අප සතුව වන අතර සමබර ලකුණුපත් ක්‍රමයක් හරහා ප්‍රධාන කාර්යසාධන දර්ශක මත ආයතනික කළමනාකරණය ඇගයීමට ලක් කරයි. මෙම ඉලක්ක පදනම් කාර්යසාධන කළමනාකරණ පද්ධතිය විෂයානුබද්ධ පක්ෂග්‍රාහීකම් ඉවත් කිරීමට සහ පරමාර්ථ ඇගයීම් දීර්ගත් කිරීමට ක්‍රියාත්මක කර ඇත.

### සේවකයින් රඳවා ගැනීම (DVC IV) GRI 401-1

2021 වසරේදී ස්ථිර සේවකයින් සඳහා රඳවා ගැනීමේ අනුපාතය 2020 දී පැවති 98.8% ට සාපේක්ෂව 98.6% ක් විය. වසර සඳහා සේවක පිරිවැටුම පසුගිය වසරේ වාර්තාකළ 1.9% සිට අඩුවීමක් පිළිබිඹු කරමින් 1.4% ක් විය. අපට ඉහළ රඳවා ගැනීමේ අනුපාතයක් සහ ක්ෂේත්‍රය තුළ තවත් එක් අඩුම සේවක පිරිවැටුම අනුපාතයක් ඇත. 2021 දී මුළු සේවක පිරිවැටුම 60 ක් වූ අතර සේවකයින්ගෙන් 58% ක් පිරිමි වූ අතර 60% ක් වයස අවුරුදු 55ට වැඩි අය විය. 43% ක් වන ඉහළ පිරිවැටුම 2021 දී කළමනාකාරිත්ව මට්ටමේ විය. මෙම සංඛ්‍යා අපගේ සේවකයින් පුහුණු කරන ඉහළ සහභාගිත්ව අගනා ප්‍රතිඵල ලබාදෙන සහ ස්ථාවර වැඩ සංස්කෘතිය පිළිබඳ ශක්තිමත් පිළිබිඹුවකි. අපගේ සේවක සත්කාරක මූලපිරිමේදී සාකච්ඡා ප්‍රවේශයක් ගැනීමට අපව පෙලඹවූ ඉහළ දක්ෂතා ඇති සහ අභිප්‍රේරිත සේවකයින් රඳවා තබා ගැනීම සහතික කිරීමට සහ ඔවුන්ගේ භෞතික, සමාජීය, මානසික, සහ ආර්ථික යහපැවැත්ම බැංකුවේදී සැලකිල්ලට ගන්නා බව සහතික කිරීමට අපි කැපවී සිටිමු.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්වෘත්තීය නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූලා චාරිත‍්‍ර

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය


අපගේ තීරණ වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ ලැංකුව | වාර්ෂික වාර්තාව 2021 →


ප්‍රස්ථාරය 50

පිරිවැටුමේ සංයුතිය




ප්‍රස්ථාරය 53

ශ්‍රේණිය හා ස්ත්‍රීපුරුෂභාවය අනුව පිරිවැටුම ගණන




ප්‍රස්ථාරය 51

පිරිවැටුම සඳහා හේතුව




ප්‍රස්ථාරය 54

ස්ත්‍රී පුරුෂ භාවය අනුව පිරිවැටුමට හේතුව



ප්‍රස්ථාරය 52

ශ්‍රේණිය හා වයස් කාණ්ඩය අනුව පිරිවැටුම



### සාකච්ඡා සේවකයින් කෙරෙහි අවධානය **GRI 401-2 and 403-9**

අපගේ සේවකයින් රඳවා තබා ගැනීමේ අපගේ හැකියාවේ ප්‍රධාන අංගයක් වන්නේ සේවක සෞඛ්‍යය සහ ආරක්ෂාව සඳහා කැපවීම සමඟ වැඩ-ජීවිත සමතුලිතතාවය කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමයි. මෙම සංකල්ප දෙකම බැංකුවේ සමාදායීව වන තෘප්තිමත් සේවකයින් නිර්මාණය කිරීම සඳහා එකට ගමන් කරන බව අපි විශ්වාස කරමු. මේ සඳහා, අපගේ සේවකයින් අතර වැඩ-ජීවිත සමතුලිතතාවය සහ යහපත් සේවා සම්බන්ධතා පවත්වා ගැනීමට උපකාර වන සමාජීය සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් බැංකුව දිරිමත් කරයි. එන්එස්බී වර්ණ රාත්‍රිය, වෙසක් බක්ති ගී, නත්තල් කැරොල් සහ අලුත් අවුරුදු සැමරුම් වැනි සමාජ ක්‍රියාකාරකම් බැංකුවේ සමාජ දින දර්ශනයේ ප්‍රධාන සිදුවීම් වන අතර බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අංගසම්පූර්ණ ව්‍යායාම ශාලාව ශාරීරික ක්‍රියාකාරකම් සපයයි. කොවිඩ්-19 වසංගතයෙන් ඇතිකළ සෞඛ්‍ය සීමා කිරීම් හේතුවෙන් මෙම ක්‍රියාකාරකම් බොහෝමයක් සීමා කර ඇති අතර, සේවකයින් හොඳින් රැකබලා ගැනීම සහතික කිරීමට අපි පහත උත්සාහයන් ගෙන ඇත්තෙමු.

- සේවකයින් 251 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පෙන්සම්කරුවන් 17 දෙනෙකුගේ සැසිය හරහා විශේෂඥ/උපදේශක උපදෙස් සහිත වෛද්‍ය සැසි සේවකයින්ට ලබාගැනීමට සැලසවීම
- දරුවාට වසරක් වන තුරු, උදැසන සහ සවස කාලය අතර බෙදී ඇති සාන්තු කාලය දිනකට පැය දෙකක් දක්වා වැඩි කිරීමක් සමඟ සියලුම නව මව්වරුන්ට නමගැසීම් වැඩ විධිවිධාන පිරිනමනු ලැබේ
- සුභසාධක අංශය මගින් සමස්ත කළමනාකරණය සමඟ අනුමත ප්‍රමුඛ පෞද්ගලික රෝහලක් විසින් පවත්වාගෙන යනු ලබන අභ්‍යන්තර වෛද්‍ය මධ්‍යස්ථානය
- වෛද්‍ය මධ්‍යස්ථානයේ දී විශේෂඥ වෛද්‍යවරුන් විසින් ද්වි-මාසික පරීක්ෂා
- ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් මගින් පවත්වනු ලබන වෛද්‍ය සායන
- සුභසාධක අංශය විසින් සංවිධානය කරන ලද පීඩන කළමනාකරණය, අක්ෂි රැකවරණය සහ හෘද වාහිනී රෝග වැළැක්වීම ක්ෂේත්‍ර පිළිබඳව සම්මන්ත්‍රණ/දේශන
- දිගු කාලීන සේවය අගයමින් වාර්ෂික උපහාර උළෙල

- සේවක දූ දරුවන් සඳහා වාර්ෂික "ජයග්‍රහණයන්ගේ සම්මාන උළෙල"
- සහනදායී ගාස්තු සහිත ප්‍රධාන කාර්යාල ආපන ශාලාව
- බැංකුවේ ක්‍රීඩා සමාජය සහ ප්‍රධාන කාර්යාලය ඇති අභ්‍යන්තර ව්‍යායාම ශාලාව
- එන්එස්බී කලා කවය
- පුස්තකාල පහසුකම්
- රටේ විවිධ ස්ථානවල සංචාරක බංගලා 15ක් පවත්වාගෙන යාම
- ශාඛා සහ අංශ විසින් සංවිධානය කරන ලද දිවා වාරිකා සඳහා මුදල් ආධාර ලබා දීම

බැංකුව සිය මානව සම්පත් ප්‍රතිපත්ති අත්පොතට අනුකූලව කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පවත්වා ගෙන යන අතර එය වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය (OSH) සඳහා එහි කැපවීම ක්‍රියාත්මක කිරීමට බැංකුවට මාර්ගෝපදේශ තීරණය කිරීමට සහ සැකසීම සඳහා සේවා ස්ථානවල ආරක්ෂාව අධීක්ෂණය කරයි. මෙම කැපවීම සපුරාලීමට අවශ්‍ය ප්‍රධාන කාර්යයන් සහ ක්‍රියාපටිපාටි, කළමනාකරණයේ සහ කාර්ය මණ්ඩලයේ වගකීම් සහ, කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කිරීම සඳහා සෞඛ්‍ය කමිටුවේ විශේෂ කාර්යභාරය සහ කාර්යයන් විශේෂයෙන් විස්තර කරයි. මෙම ප්‍රතිපත්තියේ නිශ්චිත අරමුණු වන්නේ:

- ජාතික වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ සහ 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක පනතේ විධිවිධානවලට අනුකූලව ඉතිරිකිරීමේ බැංකුවේදී වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පද්ධතියක් ස්ථාපිත කිරීම
- අදාළ ශාඛාවේ/අංශයේ "සෞඛ්‍යය සහ ආරක්ෂාව" ඉලක්ක කරගත් සේවා පරිසරයක් සහතික කිරීම සඳහා එක් එක් ශාඛාවකින්/අංශයකින් පුද්ගලයන් දෙදෙනෙකු පත් කිරීම
- රැකියා ස්ථානයේ සේවකයින්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ සුභසාධනය සුරක්ෂිත කිරීම
- රැකියා ස්ථානයේ සේවකයින්ට ඇති විය හැකි සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ අවදානම් හඳුනා ගැනීම
- සේවකයින්ගේ සෞඛ්‍යයට සහ ආරක්ෂක අවශ්‍යතාවන්ට අනුවර්තනය වූ කාර්යාල පරිසරයක් ප්‍රවර්ධනය කිරීම

සමාලෝචිත වර්ෂය තුළ අප පරිශ්‍රයේ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැත.

### සාධාරණ හා වගකීම් සහගත පාරිශ්‍රමික සහ ප්‍රතිලාභ

**GRI 201-3, 202-1, 401-2 and 405-2**

සේවකයින් රඳවා තබා ගැනීමට බැංකුවට ඇති හැකියාවේ තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි සාධාරණ සහ වගකීම් සහගත පාරිශ්‍රමික සහ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයයි. සමස්ත තරඟකාරී සහ ආකර්ශනීය වැටුප් යෝජනාවලියක් පිරිනමමින් තරඟකාරී, උත්තේජක සහ සාධාරණ වැටුප් ව්‍යුහයන්ට බැංකුව අනුග්‍රහය දක්වයි. බැංකුව සියළුම කාර්ය මණ්ඩලයට ආයතනය තුළ ඔවුන්ගේ භූමිකාවන් සහ කාර්යසාධනය අනුව සාධාරණ වේතනයක් ලබා දේ.

වැටුප් සහ අනෙකුත් මූල්‍ය ප්‍රතිලාභ වෘත්තීය සමීච්ච සමඟ සාමූහික ගිවිසුමේ දක්වා ඇති එකඟ වූ නියමයන් සහ කොන්දේසි මගින් තීරණය කරයි. ප්‍රධාන කළමනාකරු ශ්‍රේණිය සහ ඊට පහළ සේවකයින් සඳහා වැටුප් ප්‍රතිලාභ සඳහා සාමූහික ගිවිසුම අත්සන් කරන අතර බැංකුවේ අන්තර් ජාලයේ වැටුප් පරිමාණයන් ප්‍රකාශයට පත් කිරීම තුළින් විනිවිදභාවය අනුගමනය කෙරේ. බැංකුවේ කළමනාකාරිත්වය සහ බැංකු සංගම් අතර අනුපාත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ගිවිසුම් දෙකම - වැටුප් සහ වැටුප් නොවන ප්‍රතිලාභ සඳහා - එකඟ වූ අනුපාතවලට අනුකූලව වසර තුනකට වරක් සංශෝධනය කෙරේ. සමාන වගකීම් දරන සියලුම පුද්ගලයින් එකම වැටුප් පරාසයක් තුළ ගෙවනු ලබන අතර, සේවා කාලය ඕනෑම වැටුප් පරාසයක් තුළ වැටුප් කෙරෙහි බලපානු ඇත.

2021 දී, 2021 - 2023 කාලසීමාව සඳහා වැටුප් සංශෝධනය සඳහා වූ සාමූහික ගිවිසුම ආයතනික කළමනාකාරිත්වය සහ වෘත්තීය සමීච්ච අතර සාර්ථකව අත්සන් කරන ලදී.

ප්‍රතිලාභ සෑම සේවකයෙකුගේම වැටුපෙන් වැදගත් කොටසක් නියෝජනය කරන අතර බැංකුවේ ඔහුගේ/ඇයගේ රැකියාව අඛණ්ඩව කරගෙන යාම සඳහා සේවකයෙකුට ලැබෙන සියලුම මූල්‍ය ගෙවීම් ලෙස මූල්‍ය ප්‍රතිලාභ අර්ථ දැක්විය හැක. සියලුම නිත්‍ය පූර්ණ කාලීන සේවකයන් ඔවුන් ඔවුන්ගේ සේවයේ ස්ථිර කළ පසු පහත සඳහන් මූල්‍ය ප්‍රතිලාභ භුක්ති විඳීමට සුදුසුකම් ලබයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූලාශ්‍රය

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව




ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ප්‍රතිලාභ	විස්තරය
ස්ථිර සහ විචලන මුදල් ප්‍රතිලාභ	<ul style="list-style-type: none"> <li>තරඟකාරී වැටුප</li> <li>සාක්ෂාත් කර ගන්නා ලාභ ඉලක්ක සහ මණ්ඩල අනුමැතියට යටත්ව ප්‍රසාද දීමනා අප්‍රේල් සහ දෙසැම්බර් මාසවල</li> <li>වසර අවසානයේ උපරිම දින හතක් දක්වා වෛද්‍ය නිවාඩු මුදල් කරගැනීමේ වරප්‍රසාදය</li> <li>පෙර මාස 12 තුළ සතුටුදායක කාර්යසාධනයක් සහිත සේවකයින් සඳහා වාර්ෂික වර්ධක</li> <li>ඉන්ධන/ගමන් කිරීම, නවාතැන් ආධාර, යැපුම් සහ රාජකාරි ගමන් සඳහා ප්‍රතිපාදන</li> <li>රැකියා-විශේෂිත දීමනාව සහ අතිකාල</li> <li>දායක නොවන විශ්‍රාම වැටුප් ක්‍රමය සහ දායක වැන්දඹු හා අනන්දරු ක්‍රමය</li> </ul>
ප්‍රතිපූරණය කිරීම්	<ul style="list-style-type: none"> <li>අදාළ අධ්‍යයන පාඨමාලා සඳහා වෘත්තීය ආයතන සාමාජික ගාස්තු අනුග්‍රහය ප්‍රතිපූරණය කිරීම</li> <li>ශ්‍රී ලංකා බැංකුවලින් ආයතනයේ (IBSL) බැංකු සහ මූල්‍ය පිළිබඳ සහතික සහ ඩිප්ලෝමා මට්ටම් සම්පූර්ණ කිරීමෙන් පසු ගෞරවනීය ගෙවීම</li> <li>දායක නොවන විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ දායක වැන්දඹු හා අනන්දරු යෝජනා ක්‍රමයක් සඳහා හිමිකම</li> </ul>
සහන ණය ප්‍රතිලාභ	<ul style="list-style-type: none"> <li>නිවාස, වාහන ණය, පරිභෝජන සහ ආපදා ණය, උත්සව අත්තිකාරම් සහ අනෙකුත් සහනාධාර ණය සඳහා</li> </ul>
වෛද්‍ය සහන යෝජනා ක්‍රමය "බැංකුවේ සේවක වෛද්‍ය ආධාර යෝජනා ක්‍රමය" තුළ ලියාපදිංචිය මගින් ලබාදෙන දෑ:	<ul style="list-style-type: none"> <li>විශේෂඥ/බාහිර අංශයේ වෛද්‍ය ගාස්තු, රෝහල්ගතවීම, අසාධ්‍ය රෝග, අක්ෂි සහ දන්ත ප්‍රතිකාර සඳහා ආවරණය සහිත ස්ථිර සහ පරිවාස සේවකයින්</li> <li>ශාරීරික තුවාල හා මරණයකදී උපරිම වශයෙන් රු. මිලියන 1.5 ක වන්දි යෝජනා ක්‍රමය</li> </ul>
විශ්‍රාම ප්‍රතිලාභ  අදාළ නියමයන් සහ කොන්දේසි මත පදනම්ව පත්වීම් දිනයේදී ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප් ක්‍රමය මත සියලුම ස්ථිර සේවකයින්ට දායක නොවන විශ්‍රාම වැටුප් ක්‍රමයකට සහභාගී වීමට හිමිකම් ඇත.	<ul style="list-style-type: none"> <li>විශ්‍රම අරමුදල (1 යෝජනා ක්‍රමය සහ 11 යෝජනා ක්‍රමය)</li> </ul> <p>ප්‍රක්ෂේපිත ඒකක ණය ආයුගණක තක්සේරු ක්‍රමය මත සහතික කළ නිශ්චිත ප්‍රතිලාභ වෙන් කිරීමේ පිරිවැය සමඟ ඉහත යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම රක්ෂණය කර ඇත.</p> <p>බැංකුවේ විශ්‍රාම වැටුප් අරමුදල (1 යෝජනා ක්‍රමය) 1995 ඔක්තෝබර් 1 දිනට පෙර බඳවාගත් සේවකයින් සඳහා අදාළ වන අතර එයට 2021 දී බැංකුව විසින් රු. මිලියන 326 ක දායකත්වයක් සිදුකරන ලද අතර අරමුදල් නොලබන වගකීම රු. මිලියන 4,921.4 කි.</p> <p>සේවකයාගේ දළ වැටුපෙන් 12%ක් බැංකුව විසින් විශ්‍රාම වැටුප් අරමුදලට (11 යෝජනා ක්‍රමය) දායක කරන අතර එය 1995 ඔක්තෝබර් 1 දින හෝ පසුව බඳවා ගන්නා ලද සේවකයන්ට අදාළ වේ. 2021 දෙසැම්බර් 31 දිනට ආයුගණක තක්සේරුව අනුව 11 විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා රු. මිලියන 397.7 ක අතිරික්තය අරමුදල් කර ඇත.</p>
විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ දැඩි ආයෝජන මූලධර්ම සමඟ සැලකිල්ල, කඩිසරකම, විවික්ෂණභාවය සුදුසු කුසලතා සහ දැනුම සමඟින් කළමනාකරණය කරනු ලබයි.	<ul style="list-style-type: none"> <li>දායක වැන්දඹු/වැන්දඹු පුරුෂ සහ අනන්දරු අරමුදල (11 යෝජනා ක්‍රමය සඳහා පමණි)</li> <li>සේවකයින්ගේ මූලික වැටුප අනුව දායක මුදල් තීරණය කරනු ලබන අතර සාමාජිකයින් සෑම මසකම ඔවුන්ගේ මූලික මාසික වැටුපෙන් 5% දායක අවශ්‍ය වේ.</li> <li>දායකත්ව විශ්‍රාම වෛද්‍යාධාර යෝජනා ක්‍රමය</li> <li>සේවකයාගේ වයස අනුව මාසික දායකත්වය තීරණය වේ. බැංකුව රුපියල් මිලියන 196.5 ක් මෙම යෝජනා ක්‍රමයට දායක වූ අතර වසර අවසානයට අරමුදල් රහිත වගකීම රු. මිලියන 3,669.3 කි.</li> </ul>
2021 දී සේවක ප්‍රතිලාභවලට නව එකතු කිරීම්	<p>විශ්‍රාමික සේවකයින් සඳහා දායක වෛද්‍ය ආධාර යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම, කාර්ය මණ්ඩල වෛද්‍ය ආධාර යෝජනා ක්‍රමයට සමාන ප්‍රතිලාභ ලබාදීමට හේතු විය.</p> <p>ශාඛා කළමනාකරුවන්ට දෛනික ආහාර දීමනාව, මාසික දීමනාව, සේවයේ යෙදී සිටියදී සේවකයකුගේ අභාවයෙන් ගෙවන වන්දිය, වාර්ෂික කාර්ය මණ්ඩල සංචාර සඳහා ප්‍රවාහන දීමනාව වැනි අනෙකුත් කාර්ය මණ්ඩල සුබසාධන පහසුකම් වැඩි කිරීම.</p>



ප්‍රස්ථාරය 55




**ඵලදායී සන්නිවේදනය (DVC V)**

බැංකුව සැමවිටම පහසු සන්නිවේදන මාර්ග දිරිගන්වන අතර, එහිදී අවශ්‍ය තොරතුරු පැහැදිලිව වේලාවට ලබා දේ. කළමනාකරණය හා සේවකයින් අතර ද්විත්ව මාර්ග සන්නිවේදනය, විසංගත ඉවත් කිරීමට අඛණ්ඩව ඉදිරියට යන හිතකාමී, සහයෝගී සේවා පරිසරයක් ස්ථාපිත කිරීම තුළින් සතුට වැඩිකිරීම සහ ඵලදායීතාව වැඩි කරයි. බැංකුව පහත ඉදිරිපත් කර ඇති සන්නිවේදන මාර්ග කිහිපයක් සේවයේ යොදවා ඇති අතර හැකි

සෑම අවස්ථාවකදීම සියලුම භාෂා එනම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාවිතා කරයි:

- වෙබ්නාඪ-දිවයින පුරා පිහිටි ශාඛා අතර සජීවී සන්නිවේදනය සහ විවෘත සාකච්ඡාවන් පහසු කිරීමට වෙබ්නාඪ යොදා ගැනීම
- පුහුණු හා සංවර්ධන අංශයේ සහය ඇතිව මානව සම්පත් සංවර්ධන අංශය "වෙබ්නාඪ" සංකල්පය ආරම්භ කරන ලද අතර එය සාකච්ඡා සහ ගැටළු විසඳීමට සහාය වන සජීවී සැසි සඳහා ඉඩ ලබා දේ. කොවිඩ්-19 වසංගතය අතරතුර මෙය විශේෂයෙන් වැදගත් වූ අතර, සේවකයින් භෞතිකව විසන්ධි වූ කාලය තුළ ඩිජිටල් ලෙස සම්බන්ධ වීමට මෙමගින් හැකි විය
- සේවක සමීක්ෂණ
- අභ්‍යන්තර ජාලය
- වකුලේඛ
- සේවක දන්වීම් පුවරුව
- කළමනාකරණයෙන් විද්‍යුත් ලිපි
- මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් විධිමත් ලිපි

ප්‍රස්ථාරය 56



**වෘත්තීය සංගම් සමඟ සම්බන්ධතාව - රැස්වීමේ හා සාමූහික කේවල් කිරීමේ නිදහස (GRI 102-41)**

වෘත්තීය සමිති සහ අනෙකුත් නියෝජිත සංගම් සමඟ ඇති සබඳතා බැංකුවේ දිගුකාලීන සංවර්ධනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන බවත් එමඟින් සේවකයින්ට සහ බැංකුවට ප්‍රතිලාභ අත්වන බව බැංකුව විශ්වාස කරයි. එනිසා සෘජු සහ සුමට හා සාර්ථක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා එහි සියලුම සේවකයින් - වෘත්තීය සමිති සාමාජිකයින් සහ සාමාජිකයින් නොවන අය සමඟ නිරන්තර සන්නිවේදනය ස්ථාපිත කර ඇති බවට කළමනාකාරිත්වය සහතික වේ. වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වීම තොරතුරු සැපයීමට වැඩි අවස්ථාවක් නිර්මාණය කරමින් ඔවුන්ගේ සාමාජිකයින්ට සහ අනෙකුත් නියෝජිත සංගම්වලට ව්‍යාපාරයේ කටයුතු සහ බැංකුවේ අරමුණු, පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සලසන අතර එමඟින් අන්‍යෝන්‍ය අවබෝධතා වාතාවරණයක් ඇතිකරයි.

වගුව 22

**ශ්‍රේණිය අනුව සේවා කාලය**

ශ්‍රේණිය	වසර 5 ට අඩු	වසර 5-10	වසර 11-15	වසර 16-20	වසර 21 ට වැඩි
ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිය	4	4	5	2	13
කළමනාකරුවන්	35	174	127	125	267
විධායක නිලධාරීන්	211	185	404	198	93
මාණ්ඩලික සහකාර	694	1,162	167	12	41
කාර්යාල සහායක	608	5	0	1	14
මුළු එකතුව	1,552	1,530	703	338	428

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ජාතික සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමය, විධායක නිලධාරීන්ගේ සංගමය, සහ සමස්ත ලංකා බැංකු සේවක සංගමය ඇතුළු බැංකුව තුළ ක්‍රියාත්මක වන සියලුම වෘත්තීය සමිති සමග බැංකුව ඉතා යහපත් සබඳතාවක් පවත්වාගෙන යයි.

බැංකුව එහි සේවකයින්ගේ රැස්වීමේ නිදහස තහවුරු කරන අතර සාමූහික කේවල් කිරීමේ අයිතිය පිළිගනී. තවද, සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ බැංකුවේ ප්‍රතිලාභ බවට පරිවර්තනය වන බව අවබෝධ කර ගනිමින් වෘත්තීය සමිති සහ අනෙකුත් නියෝජිත සංගම් සමග සිය ධනාත්මක සබඳතාව පවත්වා ගැනීමට බැංකුව අපේක්ෂා කරන අතර ඒ තුළින් එහි දිගුකාලීන සංවර්ධනය පවත්වා ගනී. වෘත්තීය සමිති නියෝජිතයන් සමග සම්බන්ධතා පැවැත්වීමෙන් තොරතුරු සැපයීම සඳහා තවත් අවස්ථා නිර්මාණය වන අතර, බැංකුවේ ව්‍යාපාරික කටයුතු සහ ඉලක්ක පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට වෘත්තීය සමිති සාමාජිකයින්ට සහ අනෙකුත් නියෝජිත සංගම්වලට ඉඩ සලසයි. වැටුප් සහ අනෙකුත් මූල්‍ය ප්‍රතිලාභ වෘත්තීය සමිති සමග සාමූහික ගිවිසුමේ දක්වා ඇති එකම වූ නියමයන් සහ කොන්දේසි මගින් තීරණය කරයි. 2021 - 2023 කාලසීමාව සඳහා වැටුප් සහ වැටුප් නොවන ප්‍රතිලාභ සඳහා සාමූහික ගිවිසුම බැංකුවේ කළමනාකාරිත්වය සහ වෘත්තීය සමිති අතර සාර්ථකව අත්සන් කර ඇත.

### සේවක මැසිවිලි විසඳීමේ යාන්ත්‍රණය


බැංකුව "පියවර ඉණිමග පද්ධතිය" ක්‍රමයක් යොදාගෙන ඇති අතර එහිදී ධුරාවලියකට අනුව මැසිවිලි විසඳිය හැකි අතර, "දොර විවෘත ප්‍රතිපත්තිය" මගින් මානව සම්පත් කමිටුව විසින් නම් කරන ස්වාධීන පාර්ශ්වයක් වෙත මැසිවිලි සෘජුවම ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දේ. හැකි සෑමවිටම "පියවර ඉණිමග පද්ධතිය" යටතේ සිය ගැටළු විසඳාගැනීමට අපි සේවකයින් දිරි ගන්වමු. මෙම ක්‍රම දෙක පහත සාරාංශ කෙරේ.

### 1. පියවර ඉණිමග පද්ධතිය



යම් සේවකයෙක් ඉහත සඳහන් පියවර ඉණිමග පද්ධතිය විසින් ඔහුගේ/ඇයගේ මැසිවිලි විසඳාගත නොහැකිය යන මතයේ සිටිනම්, දොර විවෘත ප්‍රතිපත්තිය අනුගමනය කරමින් මානව සම්පත් සංවර්ධනය අංශයට එය යොමු කළ හැකිය.

### 2. දොර විවෘත ප්‍රතිපත්තිය



### 3. තොරතුරු දැනුම් දීමේ ප්‍රතිපත්තිය

දූෂණය සහ වංචාව වාර්තා කිරීම වෙනුවෙන් කොන් කිරීමක් හෝ සේවයෙන් ඉවත් කිරීමක් වැනි අවස්ථාවක සේවකයාගේ ආරක්ෂාව සහතික කිරීමට බැංකුවේ තොරතුරු දැනුම්දීමේ ප්‍රතිපත්තිය ස්ථාපිත කරන ලදී. මෙම ප්‍රතිපත්තියෙන් වැලැක්වීම, මුලින් සොයා ගැනීම, වාර්තා කිරීම, නියාමනය, ප්‍රති සාධනය, සහ පසු විපරම් කටයුතු ආවරණය කරයි. ගිණුම්කරණය, විගණනය, බලපෑම් කිරීම, වංචාවට හවුල්වීම, දූෂණය, අභ්‍යන්තර පාලනයන්, අක්‍රමිකතාවන්, මූල්‍ය වාර්තාකරණය, වංචාව, අයුතු ලෙස අත්කරගැනීම සහ වෙනත් ඕනෑම විෂයභාරයක් සම්බන්ධයෙන් ඉහළ සඳාචාර ව්‍යවහාර සමඟ විමසන බවට සහ තොරතුරු දැනුම්දෙන්නාට ශක්තිමත් ආරක්ෂාවක් ලබාදෙන බවට සහතික කර ඇත.

### 2022 සහ ඉන් ඉදිරියට දැක්ම

කෙටි කාලීන	මධ්‍ය කාලීන	දිගු කාලීන
<ul style="list-style-type: none"> <li>• භෞතික හා විත්තවේගීව සෞඛ්‍ය සහ යහපත්බව අනුව සියලුම කාර්ය මණ්ඩලය මනාව රැකබලාගන්නා බව සහතික කිරීම</li> <li>• නිවැරදි ස්ථානයට නිවැරදි දක්ෂතා ගැලපීම සඳහා වඩා යහපත් බඳවාගැනීමේ විසඳුම්වල නියැලීම</li> <li>• සේවක සංවර්ධනය සහ සහභාගිත්වය කෙරෙහි විශේෂ අවධානය සහිතව ඉගෙනුම් සංස්කෘතියක් ඇති කිරීම</li> <li>• ශක්තිමත් ගනුදෙනුකාර සේවාවක් පවත්වා ගැනීමට නිෂ්පාදන දැනුම, ගනුදෙනුකාර සේවා ශිල්ප, සහ මෘදු කුසලතා පිළිබඳ නව ප්‍රවේශකයින් සහ දැනට සිටින සේවකයින් පුහුණු කිරීම</li> <li>• ක්‍රියාවලි සහ ගනුදෙනු සම්බන්ධ සේවකයින්ගේ වේගය සහ නිරවද්‍යතාව ප්‍රමුඛ කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• මානව සම්පත් සේවාවේ සමස්ත කාර්යක්ෂමතාව සහ ඵලදායීත්වය ඉහළ නංවමින් මානව සම්පත් කාර්යයන් ස්වයංක්‍රීය කිරීමට, මානව සම්පත් පද්ධතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම</li> <li>• ඉලක්ක කේන්ද්‍රීය කාර්යසාධනය පදනම් ඇගයීම් ක්‍රමයක් ස්ථාපිත කිරීම. මින් පක්ෂපාතිත්වය ඉවත් කර ඇගයීමේ ඵලදායීත්වය ඉහළ නංවයි.</li> <li>• විනය පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• බැංකුකරණ වෘත්තීයත් හඹායාමට අපේක්ෂා කරන්නන් සඳහා තෝරාගත් සේවා යෝජකයා බවට පත්වීම</li> <li>• සෑම අවස්ථාවකදීම අපගේ කාර්ය මණ්ඩලයේ කායික සහ මානසික යහපැවැත්ම නගා සිටුවන සේවා පරිසරයක් නිර්මාණය කිරීම</li> </ul>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

# සමාජීය හා සම්බන්ධතා ප්‍රාග්ධනය



අතිරේක තොරතුරු

මූලාසාදන

පාලනය

කළමනාකරණ සාක්ෂිප්පු සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය


පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

## එයට ඇතුළත් දෑ


ආයතනයක් තුළ සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය මගින් පුද්ගල සහ සාමූහික යන පැවැත්ම වැඩි දියුණු කිරීමට තොරතුරු හුවමාරු කිරීමේ හැකියාව එක්ව ආයතනය සමග ප්‍රජාවන්, පාර්ශ්වකාර කණ්ඩායම් සහ අනෙකුත් ජාල සමග සම්බන්ධතාව සංකීර්ණ කරයි.

## සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය තුළින් වටිනාකම නිර්මාණය



### ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සාමාජීය හා සම්බන්ධතා ප්‍රාග්ධනය යනු කුමක්ද

ආරම්භයේ සිටම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව රාජ්‍ය බැංකුවක් ලෙස වඩාත් ඉහළ සමාජීය බැඳීමක් ඇති බැවින් සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනයට ප්‍රමුඛත්වය ලබා දී ඇත. එබැවින්, වඩා පුළුල් ප්‍රජාව, අපගේ පාර්ශ්වකරුවන් සහ වෙනත් ජාලවලට ධනාත්මකව බලපාන සම්බන්ධතා පවත්වා ගැනීමට අපි උත්සාහ ගනිමු. විශ්වාසය, අවංකකම සහ ප්‍රජාව සහ පාරිසරික යහ පැවැත්ම කෙරෙහි ප්‍රධාන අවධානයක් සමඟ වටිනාකම හුවමාරු කරගැනීම මත පදනම් වී අපි සම්බන්ධතා ගොඩ නගා ඇත. එබැවින්, අපගේ සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධන කළමනාකරණය අපගේ සමාජීය හවුල්කරුවන් සමඟ යහපත් සම්බන්ධතා පවත්වා ගැනීමේදී ප්‍රමුඛ වැදගත්කමකි.



<h4>ප්‍රමාණාත්මක කරුණු</h4>	<h4>ඇල්මැති පාර්ශ්වකරුවන්</h4>	<h4>කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ග ප්‍රමුඛතා</h4>
-----------------------------	--------------------------------	--

#### මිනුම් දර්ශකය

<p>ගනුදෙනුකරුවන් අත්කර ගැනීම</p> <p>මුළු ගිණුම් ගණන</p> <p><b>↑ මිලියන 21.82</b></p> <p>2020 - 21.27</p>	<p>නිකුත් කළ කාඩ් ගණන</p> <p><b>↓ 2,041,842</b></p> <p>2020 - 2,405,021</p>	<p>වගකීම් සහගත ප්‍රසම්පාදනය</p> <p>ලියාපදිංචි සැපයුම්කරුවන් ගණන</p> <p><b>− 351</b></p> <p>2020 - 351</p>	<p>සමාජයට දායකත්වය</p> <p>යටිතලපහසුකම්වල මූල්‍යකරණය</p> <p><b>↓ රු.මි. 28,045.4</b></p> <p>2020 - රු.මි. 31,415</p>
--	---	---	---

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වර්තමානම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ ලැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

වෙනත් ප්‍රාග්ධනයන්ට සම්බන්ධතාව

<p> CSR වැඩසටහන් දැනුම නිර්මාණය කර කණ්ඩායම් වැඩ ශක්තිමත් කර රැකියා ජීවිත තුළනය ඇති කරයි</p> <p> නියාමන අනුකූලතාව ස්වභාවික සම්පත් රඳවාගන්නා අතර තිරසාරභාවය වැඩි කරයි.</p>	<p> CSR ව්‍යාපෘති සේවකයින්ගේ බුද්ධිමය ප්‍රාග්ධනය පුළුල්කරන අතර නව දැනුම් පළපුරුද්ද ඇති කරයි</p>	<p> ඩිජිටල්කරණ උත්සාහයන් නිෂ්පාදිත ප්‍රාග්ධනයේ හැකියාව වැඩි කරයි.</p> <p> CSR වැඩසටහන් මූල්‍ය ප්‍රාග්ධනය අඩුකරනු ලැබුවද, දිගුකාලීන ලාභදායීතාව සඳහා සන්නාම ප්‍රතිරූපය ගොඩ නැගීමට හේතු වේ.</p>
--	---	--

සහග්‍ර සංවර්ධන අරමුණුවලට දායකත්වය

<p>ව්‍යාපෘතිවල මූල්‍ය අන්තර්කරණය ප්‍රමුඛ කරමින් දර්ශනව සහ විෂමතාව අඩුකරයි.</p> <p> </p>	<p>"මම නිරෝගී" වැඩසටහන තුළින් සෞඛ්‍ය දැනුවත් ප්‍රජාවකට සහයවීම</p> <p></p>	<p>ශිෂ්‍යත්ව වැඩසටහන්, ප්‍රජා ව්‍යාපෘති, සහ උසස් අධ්‍යාපන මූල්‍ය සහය තුළින් සාක්ෂරතාව හා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම</p> <p></p>	<p>පරිසරයට හා ප්‍රජාවට ප්‍රතිලාභ ලැබෙන තිරසාර යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට සහයවීම</p> <p> </p>	<p>වගකීම් සහගත පරිභෝජනය සහ නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන දැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් පවත්වා ගැනීම</p> <p></p>
---	---	---	--	---


නුවමාරුවීම

	S	M	L	S	M	L	S	M	L	S	M	L	S	M	L	S	M	L
ගනුදෙනුකාර අත්දැකීම ලබාදීම සහ ගනුදෙනුකාර අපේක්ෂාවන් ඉක්මවායාම																		
ආයෝජනය මත වියදම	✓	▲	▲											▲	▲	▲		
ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට නිවැරදි දක්ෂයින් යොදා ගැනීම														▲	▲	▲		
දක්ෂතා සහ හැකියා සංවර්ධනය	✓																	
නව ව්‍යාපාර අවස්ථා සහ නව ආදායම් ප්‍රචාර		▲	▲															
ප්‍රජා සංවර්ධන වැඩසටහන් තුළ සහභාගිවීම																		
ආයෝජනය මත වියදම	✓	▲	▲											▲	▲	▲		
ධනාත්මක සන්නාම ප්‍රතිරූපය සහ පක්ෂපාතිත්වය වැඩි කිරීම	▲	▲	▲				▲	▲	▲					▲	▲	▲		
වගකීම් සහගත ආයතනික පුරවැසියා යහපත් ප්‍රජා සම්බන්ධතා තුළින් නිර්මාණය කළ කීර්තිනාමය	▲	▲	▲											▲	▲	▲		
නියාමන අවශ්‍යතා සමග අනුකූලතාව																		
පද්ධති සහ ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීමට වියදම	✓	▲	▲												▲	▲		
ක්‍රියාත්මක කිරීම සඳහා හැකියා සංවර්ධනය	✓	▲	▲											▲	▲	▲		
යහපත් කීර්තිනාම කළමනාකරණය සහපාලනය පිළිබඳ මනා පරිච්ඡේද														▲	▲	▲		
ඩිජිටල් තාක්ෂණය තුළ ආයෝජනය මත වියදම	✓	▲	▲											▲	▲	▲		

S - කෙටිකාලීන M - මධ්‍ය කාලීන L - දිගුකාලීන ▲ - අගය වැඩිවීම ✓ - අගය අඩුවීම ● - අගය සංරක්ෂණය

### වටිනාකම නිර්මාණය කිරීමේ මූලිකාංග (DVC)

රූපසටහන 18



ඉහත සාකච්ඡාව මගින් අපගේ සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය පිළිබඳ සමස්ත විශ්ලේෂණය දෙන අතර අපගේ ව්‍යාපාර මෙහෙයුම් තුළ එය ප්‍රධාන ප්‍රමුඛතාවක් ලෙස අප දකින බැවින් එය බැංකුවේ දී වඩා පුළුල්ය. එබැවින්, සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය සම්බන්ධව වැඩිදුර විස්තර සාකච්ඡා 75 පිටුවේ "පාර්ශ්වකාර සහභාගිත්වය" හා 136 සිට 153 දක්වා පිටුවල "මානව ප්‍රාග්ධනය" සහ 170 සිට 176 දක්වා පිටුවල "ස්වභාවික ප්‍රාග්ධනය" යටතේ බැලිය හැකිය. පහත කොටස්වලින් සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධන අංශ - ගනුදෙනුකාර ප්‍රාග්ධනය, ව්‍යාපාර හවුල්කාර ප්‍රාග්ධනය, නියාමන ප්‍රාග්ධනය සහ ප්‍රජා ප්‍රාග්ධනය පිළිබඳ විස්තරාත්මක සාකච්ඡාවක් ලබා දේ.

### පක්ෂපාති ගනුදෙනුකාර පදනමක් ගොඩනැගීම - ගනුදෙනුකාර ප්‍රාග්ධනය (DVC I)

ගනුදෙනුකාර ප්‍රාග්ධනය යනු සිය ගනුදෙනුකරුවන් සමඟ ආයතනයේ සම්බන්ධතා තුළින් ඇතිවන වර්තමාන සහ අනාගත ආදායම්වලට දායක වටිනාකමයි. හරයාත්මකව, එය ගනුදෙනුකාර සම්බන්ධතාවයේ නිෂ්පාදිතය වේ.

ප්‍රමාණාත්මක කරුණු

කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා

**ගනුදෙනුකාර ප්‍රාග්ධනයට අපගේ ප්‍රවේශය**

අපි ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කරන අතර විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීමට විවිධ මාර්ග භාවිතා කරමු. අපගේ පුළුල් ශාඛා ජාලය සහ ජංගම/අන්තර්ජාල බැංකුකරණය සහ අනෙකුත් සියලුම අවකාශ සමඟ සම්බන්ධ වී අපගේ ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සඳහා වඩාත් හොඳ ප්‍රවේශය ලබා දේ. පාරිභෝගික තෘප්තිය පිළිබඳ නවතම මිනුම් ක්‍රම පාරිභෝගික පැමිණිලිවලට ඉක්මන් හා ඵලදායී ප්‍රතිචාර සහතික කිරීමට, සමාජයේ සෑම අංශයකටම ගැළපෙන පුළුල් නිෂ්පාදන කළමනාකරණ සැලසීමට සහ වසර ගණනාවක් පුරා අප විසින් පෝෂණය කර ඇති බහු පරම්පරාගත සබඳතා පවත්වා ගැනීමට භාවිතා කෙරේ.

**වටිනාකම වැඩි කිරීමේ උපායමාර්ග**

ප්‍රමුඛතාවක් ලෙස වටිනාකම නිර්මාණය සමඟ බෙදාහැරීමේ ජාලය ප්‍රතිනිර්මාණය කිරීම

ඩිජිටල් ගනුදෙනුකාර සේවා ආකෘතිය ශක්තිමත් කිරීම

ඉලක්කගත වටිනාකම නිර්මාණය සඳහා ගනුදෙනුකරුගේ ගමන්මග කෙරෙහි පුද්ගල අවධානය

- වටිනාකම නිර්මාණය කිරීමේ මූලිකාංග → පක්ෂපාති ගනුදෙනුකරුවෙක් ගොඩනැගීම සඳහා**
- උසස් ගනුදෙනුකාර අත්දැකීමක් ලබාදීම
  - විවිධ ගනුදෙනුකාර පදනමකට සේවය
  - ගනුදෙනුකාර තෘප්තිය වර්ධනය
  - ගනුදෙනුකාර පැමිණිලි කාර්යක්ෂමව විසඳීම
  - ගනුදෙනුකාර දත්ත හා රහස්‍යභාවය ආරක්ෂා කිරීම
  - බැංකුකරණ ව්‍යවහාර පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ දැනුම වැඩි කිරීම

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්මාණය වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූලාශ්‍රය

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### කොවිඩ්-19 තුළ ගනුදෙනුකරුවන්ට සහයවීම

කොවිඩ්-19 පැතිරීම සහ කොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය සහ පුද්ගලයන් මුදල් ප්‍රවාහ වැඩි කිරීම මගින් දේශීය ආර්ථික කටයුතුවලට සහයවීමේ හදිසි අවශ්‍යතාව හේතුවෙන් මහ බැංකුවට "සෞභාග්‍යා" කොවිඩ්-19 හේතුවෙන් පුනර්ජීවන පහසුකම සහ ණය විලම්භන කාලසීමා යෝජනා ක්‍රම ඇතුළු පුළුල්ව පදනම් උත්තේජන හඳුන්වාදීමට හේතු විය. ඒ අනුව, ණය විලම්භන කාල හෝ ගෙවීම් කල්දැම්ම ප්‍රතික්ෂේප කරන අය හැර අනෙකුත් සියලුම ගනුදෙනුකරුවන්ට ණය විලම්භන සහ කල්දැම්ම බැංකුව විසින් ලබා දෙන ලදී.

- 7% ක සහනදායී අනුපාතයට පාරිභෝගික ණය කළඹෙන් 90% කට විලම්භන කාලසීමාව ලබා දෙන ලද අතර ණය කාලය අවසන් වන තෙක් වාරික කල් තබන ලදී
- මාස හයකට වඩා දිගු කාලයක් දක්නට ලැබෙන අවස්ථාව සහිත ණය විලම්භන කාලය මාස දෙකක සිට මාස හයක් දක්වා වෙනස් විය
- සහන ඉල්ලු ගනුදෙනුකරුවන් සඳහා පවතින ණය සඳහා 10% දක්වා පොලී අනුපාත අඩු කිරීම් ලබා දී ඇත
- මහ බැංකුව විසින් නියම කර ඇති පරිදි ණයවල ගිවිසුම් පොලී අනුපාත 7% දක්වා අඩුකිරීම හේතුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව රු. බිලියන 2.2 අලාභයක් දැරීමට සිදු විය
- ඉහත උපදේශයට අනුකූලව, බැංකුව විසින් ණය වාරිකය අවසන් වන තෙක් 7% දක්වා ලැබිය යුතු පොලී කල් දැමූ අතර තවදුරටත් පොලී ආදායම මත රු. බිලියන 1.4 ක "එක් දින පාඩුවක්" දැරී
- මහ බැංකුව විසින් පනවන ලද ණය විලම්භනය හේතුවෙන් සමස්තයක් වශයෙන් රු. බිලියන 3.6 මුළු අලාභයක් දරන ලදී.

### "නිවස" ලෙස ඇමතීමට ස්ථානයක්

2021 අයවැය මගින් රජය විසින් යෝජනා කරන ලද සහනදායී ණය යෝජනා ක්‍රමවලට අනුපූරකව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය බලපත්‍රලාභී බැංකුවලින් වැටුප් ලබන සේවකයින් විසින් ලබා ගන්නා උකස් පාදක නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතයක් හඳුන්වා දෙන ලදී. දේශීය ඉදිකිරීම් අංශයට සහ එහි සැපයුම් දාමයට අමතර උත්තේජනයක් සපයන අතරම මෙය ශ්‍රී ලංකාවේ නිවාස ගිණිකම ව්‍යාප්තියට සහාය වීම සඳහා විය.

ඒ අනුව, 2021 දී, බැංකුව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ස්ථිර සේවකයින් සඳහා විශේෂ නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

- වසරකට 7% ක අඩු අනුපාතයක්
- ණය 377ක් ලබා දී ඇති අතර එම මුදල රු. මිලියන 1,331 කි.
- අඩු සහ මධ්‍යම මට්ටමේ ආදායම් ලබන්නන් සඳහා අඩු පොලී අනුපාත "සොදුරු කැඳැල්ල" නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී.
- "සොදුරු කැඳැල්ල" අදාළ රජයේ බලධාරීන් විසින් සංවර්ධනය කරන ලද නිවාස යෝජනා ක්‍රමවලින් නිවාස ඒකක මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.

### අඩු ආදායම් උපයන්නන් සඳහා මූල්‍ය පහසුකම්

බැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, විශ්‍රාමිකයින්, සමාදායීලාභීන් සහ ස්වයං රැකියාලාභීන් සඳහා පරිපූරක උත්සව ණය පහසුකම් යටතේ රු. බිලියන 1.0 ක් ලබාදී ඇත.

වසර තුළ ගනුදෙනුකරුවන් 5,878ක් අතර රුපියල්. මිලියන 156.4 ක් වටිනා පුද්ගල ණය ලබා දී ඇත. තවද, සමූහ උත්සව අත්තිකාරම් යෝජනා ක්‍රමය යටතේ ආයතන 363කට රු. මිලියන 893.3 ක් ලබා දෙන ලදී.

තවද, බැංකුව විසින් "ගෞරව ප්‍රනාම" යන සන්නාමය යටතේ 6.75%ක සහනදායී අනුපාතයට වසර තුළ විශ්‍රාමිකයින් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මෙම යෝජනා ක්‍රමය යටතේ අත්තිකාරම් සීමාව මාසික විශ්‍රාම වැටුපෙන් 85% දක්වා ඉහළ නැංවූ අතර උපරිම වයස් සීමාව අවුරුදු 75 දක්වා වැඩි කරන ලදී.

### සංක්‍රමණික සේවකයින් අගය කිරීම

#### විශේෂ තැන්පතු ගිණුම් (SDA)





මහ බැංකුවේ මුදල් මණ්ඩලය සමඟ සහයෝගීත්වයෙන් - ශ්‍රී ලංකා රජය රට තුළ කොවිඩ් 19 හි බලපෑම් ජයගැනීමට සහය ලබාදීමේ පරමාර්ථය ඇතිව විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වා දෙන ලදී. වසර තුළ බැංකුව රු. මිලියන 818.5ක් සේවයේ යොදවා ඇත.



### විදේශීය ප්‍රේෂණ ගලාපීම වැඩි කිරීම

කර්මාන්තයේ ප්‍රේෂණවල කියුණු පහත වැටීමක් සිදු වුවද, බැංකුවේ විදේශ ප්‍රේෂණ රු. බිලියන 47.7 දක්වා වැඩි වූ අතර ප්‍රේෂණ සඳහා වෙළෙඳපොල කොටස 2020 අවසානයේ 4.24% ට සාපේක්ෂව 5.3% දක්වා වැඩි වී ඇත. දැනට, ඊළඟ වසර තුන තුළ බැංකුව රුමේනියාව, ස්විට්සර්ලන්තය සහ මෝල්ටාවේ නව වෙළෙඳපොල වෙත පිවිසීමෙන් ප්‍රේෂණ සඳහා වෙළෙඳපොල ප්‍රවේශය පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

### 2021 දී නව නිෂ්පාදන, සේවා, සහ අගය එකතුවල අංශ

 <ul style="list-style-type: none"> <li>2021 අයවැය අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ස්ථිර සේවකයින් සඳහා විශේෂ නිවාස ණය යෝජනා ක්‍රමය</li> <li>අඩු සහ මධ්‍යම මට්ටමේ ආදායම් උපයන්තන් සඳහා "සොඳුරු කැඳැල්ල" නිවාස ණය යෝජනා ක්‍රමය</li> <li>ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා නිවාස ණය යෝජනා ක්‍රමය</li> </ul>	 <ul style="list-style-type: none"> <li>අධ්‍යාපනික අරමුණු සඳහා "එන්එස්බී බුද්ධි" පුද්ගල ණය යෝජනා ක්‍රමය - ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලවල සිසුන් සඳහා</li> <li>බුද්ධි අධ්‍යාපනික ණය පහසුකම - වෛද්‍ය උපාධි සඳහා (එම්බීබීඑස්/එම්බී) - ආර්මේනියාවේ යෙරෙවාන් රාජ්‍ය විශ්ව විද්‍යාලය</li> </ul>	 <ul style="list-style-type: none"> <li>ශ්‍රී ලංකා යුද හමුදා ශුභසාධන අරමුදලේ ස්ථිර තැන්පතු සඳහා විශේෂ ස්ථාවර තැන්පතු පොලී අනුපාතයක් හඳුන්වාදීම</li> </ul>	 <ul style="list-style-type: none"> <li>විශේෂ ණය යෝජනා ක්‍රමය - "එන්එස්බී ගොරව ප්‍රනාම"</li> <li>ත්‍රිවිධ හමුදා, විශේෂ කාර්යය බලකාය, ශ්‍රී ලංකා පොලිසිය, ජාත්‍යාධිපති ආරක්ෂක අංශය සහ ආශ්‍රිත ආරක්ෂක බලකායන් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමය</li> <li>පරිවාස කාලසීමා යටතේ රජයේ සේවකයින්ට ණය ලබාදීම</li> <li>දකුණු ආසියානු ගේට්ටේ ටර්මිනල් සේවකයින් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමය</li> <li>විශේෂ පුද්ගල ණය යෝජනා ක්‍රමය</li> </ul>
--	--	--	---

### අනාගත වැඩසටහන්

- "ප්‍රීතිමත් පවුලක්" නමින් පවුල් නිෂ්පාදන පැකේජය
- මාසික/වාර්ෂික ආපසු ගෙවීම් සහිත දිගු කාලීන ස්ථාවර යෝජනා ක්‍රමය
- ළමුන් සඳහා දිගුකාලීන අනිවාර්ය ඉතිරිකිරීමේ යෝජනා ක්‍රමය
- අකුරු රහිත ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය
- සෘතුමය කෘෂිකර්ම අංශයට ණය යෝජනා ක්‍රමය
- ඇපකර කළ හර කාඩ්පත
- කෙටි කාලීන රන් ආපසු ණය
- ආයතනික සේවකයින්/වෘත්තිකයන් සඳහා කණ්ඩායම් ණය යෝජනා ක්‍රමය
- ප්‍රිමියර් බැංකු සංකල්පය ස්ථාපිත කිරීම
- ගුවන්තොටුපලේ සහ වරාය නගරයේ බැංකු කවුන්ටරය නැවත ස්ථාපිත කිරීම
- ණය දීම සඳහා ණය මාර්ග ලබා ගැනීම
- නිවාස ණය සහ පුද්ගලික ණය සඳහා සන්නාම කළමනාකරුවන් පත් කිරීම

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූලාසාදන

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය විවිධාකාරී ක්‍රියාමාර්ග සහ නිර්මාණය කිරීමේ ආකෘතිය


පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### බැංකුවේ හි බහු පරම්පරාවේ නිෂ්පාදන, සේවා සහ අගය එකතු කළ විශේෂාංග - දළ සටහන

වයස, ස්ත්‍රීපුරුෂභාවය සහ ජීවන රටාවට ගැළපෙන යෝජනා ක්‍රමයක් සොයන සමාජයේ ඕනෑම කොටසක් සමඟ, බැංකුවේ පුළුල් පරාසයක නිෂ්පාදන, සේවා සහ අගය එකතු කළ විශේෂාංග තිබීම සම්බන්ධව අපි ආඩම්බර වෙමු. පහත රූපයෙන් අපගේ පිරිනැමීම්වල පුළුල් පරිමාණයේ දිග සහ පළල පිළිබඳ ද්‍රව්‍යානුකූල දැක්විය.

රූපසටහන 19



### බැංකුව විසින් ගත් ඩිජිටල් වැඩසටහන්

- මධ්‍ය බැංකුකරණ විසඳුම
  - මධ්‍ය බැංකු විසඳුම ප්‍රසම්පාදනය 2019 මැද භාගයේදී අවසන් කරන ලද අතර T24 ගනුදෙනු ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය පසුව ආරම්භ කරන ලද අතර 2022 දී සජීවී කිරීමට බලාපොරොත්තු වේ.
- ප්‍රබල ඉදිරි අන්තයේ ඩිජිටල් අවකාශ සැකසීමට සහ පසු කාර්යාල ක්‍රියාවලි ස්වයංක්‍රීය සහ විධිමත් කර කාර්යක්ෂම අවසාන විසඳුම් නිර්මාණය කිරීමට බැංකුවට හැකියාව ලබා දෙයි.
- කොවිඩ්-19 හේතුවෙන් ව්‍යාපාරික සහ තාක්ෂණික උපදේශකයින් වැඩිහුම්වල නොමැති වීම වැනි විවිධ අභියෝග මධ්‍යයේ ව්‍යාපෘතිය ප්‍රගතිය ලබා ඇත.
- මධ්‍ය බැංකු ව්‍යාපෘති කණ්ඩායම විසින් T24 ගනුදෙනු මධ්‍ය බැංකු විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික දැනුවත් කිරීමේ වැඩසටහන සිදු කරන ලදී.
- ශාඛා හා ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලයට අවසාන පරිශීලක පුහුණුව ලබාදීමට පෙර එවැනිම දැනුවත් කිරීම් සහ දැනුම බෙදාගැනීමේ සැසි සිදු කරනු ලැබේ.

- පුළුල් ලෙස ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහා 2021 වන විට ශාඛා ජාලය 260 දක්වා, ATMS 292 දක්වා සහ CRMs 92 දක්වා වැඩි කිරීම.
- ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ දෛනික බැංකු අවශ්‍යතා ආරක්ෂිතව සහ කාර්යක්ෂමව ඉටු කර ගැනීම දිරිමත් කිරීම සඳහා “NSB Pay” App වෙළෙඳ නාමය යටතේ ගෙවීම් යෙදුමක් හඳුන්වා දෙන ලදී
- විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු සත්‍යාපන පහසුකමට සමගාමීව, බැංකුව විසින් ප්‍රධාන ශාඛා 10කදී විශ්‍රාමිකයින් සඳහා ඇඟිලි සලකුණු සත්‍යාපනය පිළිගැනීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
- නිවැරදි පාරිභෝගික හඳුනාගැනීමේ දත්ත කඩිනමින් ලබා ගැනීම සඳහා බැංකුවේ සමස්ත පාරිභෝගික සත්‍යාපන ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ ඩිජිටල් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
- VISA EMV සම්බන්ධතා රහිත (ද්විත්ව අතුරු මුහුණත) හර කාඩ්පත් හරහා ඉ-වාණිජ ගනුදෙනු සක්‍රීය කර ඇත
- iOS, Android, සහ Huawei වැනි ප්‍රමුඛ පෙළේ ජංගම යෙදුම් අවකාශවල පවතින “NSB Pay” නවීනතම ජංගම යෙදුම දියත් කරන ලදී.
- කොවිඩ්-19 හි පළමු සහ දෙවන රැල්ල අතරතුර පාරිභෝගිකයින්ට නොමිලේ ඩෙබ්ට් කාඩ්පත් නිකුත් කරන ලදී.
- උකස් ගෙවීමේ පහසුකම එන්එස්බී ඊ-කනෙක්ට් ඕනෑම වේලාවක අන්තර්ජාල බැංකුකරණයට එකතු කරන ලදී.
- සමාජ මාධ්‍ය වේදිකා - ඩිජිටල් ලෙස ඉදිරි දැක්මක් ඇති බැංකුවක් ලෙස අපගේ තත්ත්වය ශක්තිමත් කිරීමට, අපි අපගේ සමාජ මාධ්‍ය වේදිකාවල ආයෝජනය කර ඇත.

### ගනුදෙනුකාර දත්ත සහ රහස්‍යතාව ආරක්ෂා කිරීම

GRI 418-1

ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පවත්වා ගැනීමේදී ගනුදෙනුකාර දත්ත සහ රහස්‍යතාව ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. ඩිජිටල් බැංකුකරණය වැඩිවීමත් සමඟ සයිබර් අපරාධ අවදානම වැඩි වී ඇත. එබැවින්, බැංකුවේ වැදගත් ගැටළුවක් ලෙස, අපි සයිබර් ආරක්ෂණය හඳුනාගෙන ඇත. ගනුදෙනුකාර රහස්‍යතාව ආරක්ෂා කිරීමට සහ අපගේ පද්ධති ආරක්ෂා කිරීමට අපගේ උත්සාහයන් තුළ, අපි නවතම තාක්ෂණය සඳහා ආයෝජනය කර ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත, ගනුදෙනුකාර ප්‍රඥප්තිය සහ අපගේ තොරතුරු පද්ධති ආරක්ෂණ ප්‍රතිපත්තිය මගින් අපගේ පද්ධති ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරන ලදී.

අපගේ පද්ධතිවල ආරක්ෂාව තක්සේරු කිරීම සහ සහතික කිරීම සඳහා නීතිපතා පරීක්ෂණ පවත්වනු ලැබේ. සයිබර් ආරක්ෂණ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සහ කිසියම් ව්‍යතිරේකයක් තිබේ නම් බැංකුවේ තොරතුරු ආරක්ෂක නිලධාරියා ස්වාධීනව අධීක්ෂණය කර අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දෙයි.

ගනුදෙනුකරුවන්ගේ රහස්‍යතාව උල්ලංඝනය කිරීම හෝ ගනුදෙනුකාර දත්ත නැතිවීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් හෝ 2021 දී බැංකුවට කිසිදු දඩයක් හෝ වෙනත් සම්බාධකයක් පැනවී නොමැත.

බැංකුව ඩිජිටල්කරණයට වේගයෙන් පිවිසීමත් සමඟ, අපගේ ගනුදෙනුකරුවන් කෙරෙහි අපගේ වගකීම පිළිබඳව ද අපි දැනුවත් වෙමු. මේ අනුව, ඩිජිටල් අවකාශවල ගනුදෙනුකරුවන්ගේ දත්ත සහ රහස්‍යතාව ආරක්ෂා කිරීමට පහත පියවර ගෙන ඇත.

- නව දත්ත මධ්‍යස්ථාන පහසුකම - දත්ත මධ්‍යස්ථාන සඳහා TIA 942 (Tier III) ජාත්‍යන්තර ප්‍රමිතිය මත පදනම් වීමට, තොරතුරු තාක්ෂණ සක්‍රීය බැංකු සේවාවල විශ්වසනීයත්වය සහ ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කරනු ඇති අතර එමඟින් පාරිභෝගික තෘප්තිය සහ අභ්‍යන්තර සේවා විශිෂ්ටත්වය යන දෙකම වැඩිදියුණු කරනු ඇත.
- PCIDSS සහතික කිරීම- ක්‍රමානුකූලව මනා පරිවරණයට අනුකූල වෙමින්, බැංකුව 2019 දී ජ්‍යෙෂ්ඨ සහතිකය ලබාගෙන එය දිගටම කරගෙන ගොස් ඇති අතර 2021 දක්වා අනුකූලතා තත්ත්වය පවත්වා ගෙන ඇත.
- 2020 දී දක්ෂ තෙවන පාර්ශ්ව සේවා සපයන්නෙකුගේ සහය ඇතිව ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය 2021 දී සිය සේවාව දිගටම කරගෙන ගොස් ඇත.
- බලෝක්චේන් තාක්ෂණය සහිත ඊ-බබගේ ගනුදෙනුකරු හඳුනාගන්න ආරම්භ කරන ලදී.

ගනුදෙනුකරුවන්ගේ දත්ත සහ රහස්‍යතාව සුරක්ෂිත කිරීම සඳහා බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර දැන ගැනීමට

### අලෙවිකරණය සහ ලේබල්කරණය

බැංකුව විසින් ප්‍රකාශිත සෑම ප්‍රචාරණ දැන්වීමක්ම පහත තොරතුරුවල ඇතුළත් කිරීම අනුකූලතාවය මගින් අවශ්‍ය වේ:

- ඇමතුම් විස්තර-ඇමතුම් මධ්‍යස්ථාන අංකය, වෙබ් ලිපිනය
- ණය ශ්‍රේණිගතකරණය

- බැංකුව සඳහා සුවිශේෂී ලක්ෂණ - 100% රජයේ සුදැකුම, බැංකුවේ ලොගෝට්, සහ සටන් පාඨය
- QR කේතය

නිෂ්පාදන සහ සේවා තොරතුරු ලේබල් කිරීම සම්බන්ධයෙන් අනුකූල නොවූ සිද්ධීන් කිසිවක් බැංකුව විසින් වාර්තා කර නොමැත.

අලෙවිකරණ සන්නිවේදනයන් සම්බන්ධයෙන් නොගැලපෙන සිද්ධීන් කිසිවක් බැංකුව විසින් වාර්තා කර නොමැත.

### බැංකුකරණය සරල කිරීම

වේගයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට සහ දෝෂ රහිත සහ වේගවත් පාරිභෝගික සේවාවක් සැපයීම සඳහා නමගැසීම සමඟ කාර්යක්ෂම වීමට අපි දිගටම අවධානය යොමු කරමු. වසර තුළ, අපි අගය එකතු කිරීමේ නොවන ක්‍රියාකාරකම් ඉවත් කරමින් සහ බලා සිටීමේ කාලය අඩු කරන අධිකාරී මට්ටම් පවරමින් සහ වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ඉහළ මට්ටමේ කළමනාකාරිත්වය නිදහස් කරමින් ඉතුරුම් ගිණුම්, ණය සහ ගනුදෙනුකරුවන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවීම් සම්බන්ධ ක්‍රියාවලීන් ප්‍රතිනිර්මාණය කර සරල කළෙමු, තවද, පද්ධති වැඩිදියුණු කිරීම සහ ඒකාබද්ධ කිරීම හරහා පාරිභෝගිකයින්ගේ ගමනේ ස්වයංක්‍රීයකරණය වැඩි කිරීමට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතී. (පිටුව 124 සිට 126)

### විශේෂ අවශ්‍යතා සහිත ගනුදෙනුකරුවන්ට සේවය කිරීම

අපගේ බැංකුවට පැමිණෙන සියලුම පුද්ගලයින්ට පුද්ගල ගෞරවයෙන් සහ ආචාරශීලීව සැලකීම විශිෂ්ට පාරිභෝගික සේවාවක හදවතයි. සියල්ල ඇතුළත් සමාජය වෙනුවෙන් ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කරමින්, අපි ගනුදෙනුකරුවන්ගේ විශේෂ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් අපගේ ශාඛා තුළ ඔවුන්ට සුමට බැංකු අත්දැකීමක් ලබා දෙන්නෙමු. ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රවේශවීමේ පහසුකම සහිතව අපගේ ශාඛා පිහිටුවීමට අපි උත්සාහ කරන අතර එය සියලුම නව ශාඛා සඳහා සහ පවතින ශාඛා නැවත ස්ථානගත කිරීමේදී අනිවාර්ය වේ. මේ දක්වා, අපගේ ශාඛා 224කට විවිධ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රවේශය ඇත.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ මට්ටම සහ නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වර්තමාන විවිධත්වය සහ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →





### ගනුදෙනුකාර ගැටළු විසඳීම

අත්දැකීම්වල ගමන ගනුදෙනුකරුවාගේ මූලික සම්බන්ධතාවෙන් ආරම්භ වන අතර ඔවුන්ගේ බැංකු ගැටළු ඉටු කිරීම දක්වා විහිදේ. සියලුම පාරිභෝගික පැමිණිලි කාර්යක්ෂම ආකාරයෙන් විසඳීම සඳහා අපි ශක්තිමත් පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත. පාරිභෝගික දුක්ගැන්වීම් ඉදිරිපත් කිරීම සඳහා ඇමතුම් මධ්‍යස්ථානය, මාර්ගගත නාලිකා සහ ශබ්ද ඇතුළු අවකාශ රාශියක් ස්ථාපිත කර ඇත. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ විමසුම්, පැමිණිලි, දුක්ගැන්වීම්, සහ අනෙකුත් අදහස් බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත යොමු කළ හැකි අතර, දිවයින පුරා පිහිටි අපගේ ශබ්දවල පුහුණු කාර්ය මණ්ඩලය සහ ශබ්ද පරිශ්‍රයේ යෝජනා පෙට්ටි, සමාජ මාධ්‍ය, වෙබ් අඩවිය www.nsb.lk සහ ඊමේල්, ස්කයිප් සහ වෙබ් කතාබස් වැනි අනෙකුත් ඩිජිටල් ක්‍රම සමඟ 24/7 ක්‍රියාත්මක වේ.

බැංකුව සහ අපගේ ගනුදෙනුකරුවන් අතර මූලික සන්නිවේදන මාර්ගය අපගේ ඇමතුම් මධ්‍යස්ථානය වන අතර, එය ගනුදෙනුකාර විමසීම් සහ මැසිවීම් මෙහෙයවීමට කැප වී සිටී. සියලුම ඇමතුම් ඉහළින් පුහුණුව ලත් දක්ෂ ගනුදෙනුකාර සේවා නියෝජිතයින් විසින් මෙහෙයවනු ලැබේ.

විමසුමක් මූලිකවම එය අදාළ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන නියෝජිතයා විසින් මෙහෙයවනු ලබයි. එක් එක් විමසුම සඳහා යොමු අංකයක් උත්පාදනය ගනුදෙනුකරුවාට ඔහුගේ විමසුම පසු විපරම් කිරීමට ලබාදෙනු ලැබේ. පාරිභෝගික පැමිණිලි සහ ඒවා විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් සෑම මසකම සම්පාදනය කර කළමනාකාරීත්වයට ඉදිරිපත් කෙරේ. ගනුදෙනුකාර පැමිණිලිවලට අවධානය යොමු කිරීමට, ගැටලු විසඳීමට සහ දුෂ්කර තත්ත්වයන් හැරවීමට අවශ්‍ය නිපුණතා සමඟින්, "බැංකුව හරහා" පුහුණු වැඩසටහන හරහා අපගේ සේවකයන් සන්නද්ධ කිරීමට අපි දිගටම කටයුතු කළෙමු.

### ගනුදෙනුකාර තෘප්තිය පිළිබඳ සංඛ්‍යා ලේඛණ

<p>ඇමතුමකට පිළිතුරු දීමට සාමාන්‍ය කාලය</p> <p><b>&lt;කන්පර 30</b></p> <p>(2020&lt;කන්.30)</p> 	<p>ලද ගනුදෙනුකාර පැමිණිලි සංඛ්‍යාව</p> <p><b>269</b></p> <p>(2020 - 256)</p> 	<p>භාවිතයේ ඇති කාඩ් සංඛ්‍යාව</p> <p><b>2,041,842</b></p> <p>(2020 - 2,405,021)</p> 
<p>දුරකථනය තුළින් ලද විමසුම් ගණන</p> <p><b>441,569</b></p> <p>(2020 - 434,174)</p> 	<p>ගනුදෙනුකාර රහස්‍යතාව කඩකිරීම සහ ගනුදෙනුකාර දත්ත අහිමිවීම පිළිබඳ ගනුදෙනුකාර පැමිණිලි සංඛ්‍යාව</p> <p><b>228</b></p> <p>(2020 - 212)</p>	<p>විසඳන ලද ගනුදෙනුකාර පැමිණිලි සංඛ්‍යාව</p> <p><b>228</b></p> <p>(2020 - 212)</p>
<p>මහ බැංකුව වෙත පැමිණිලි නොමැත</p> <p><b>නැත</b></p> <p>(2020 - නැත)</p>	<p>ගනුදෙනුකාර තෘප්තිය</p> <p><b>නැත</b></p>	<p>කාඩ්පත් සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව</p> <p><b>4,506</b></p> <p>(2020 - 3,393)</p>
<p>මහ බැංකුව වෙත පැමිණිලි නොමැත</p> <p><b>නැත</b></p> <p>(2020 - නැත)</p>	<p>මූල්‍ය ඔම්බුඩ්ස්මන් වෙත පැමිණිලි නොමැත</p> <p><b>නැත</b></p> <p>(2020 - නැත)</p>	

### ගනුදෙනුකරුවන් කරා වගකීම් සහගතව කටයුතු කිරීම GRI 417-2 සහ 3

නිෂ්පාදන සහ සේවා සංවර්ධනය කිරීමේ සිට අලෙවිකරණය සහ විකුණුම් දක්වා ගනුදෙනුකරුවන් සමඟ කටයුතු සහ සම්බන්ධතාවල සියලු අංශවල වගකීම ගැඹුරින් මුල් බැස ඇත. පහත කටයුතු තුළින් අපි වගකීම සහතික කරමු:

- අපගේ ගනුදෙනුකරුවන් සඳහා සුදුසු සහ ආරක්ෂිත නිෂ්පාදන සහ සේවා පිරිනැමීම
- දැනුවත් තීරණ ගැනීමට පැහැදිලි, අදාළ සහ කාලෝචිත තොරතුරු සන්නිවේදනය කිරීම
- ප්‍රතිපෝෂණ සමඟ ඵලදායී හා කඩිනම් ආකාරයෙන් කටයුතු කිරීම
- ගනුදෙනුකරුවන් අවබෝධ කර ගැනීම සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා අපගේ ශ්‍රම බලකායේ නිපුණතාවය ගොඩනැගීම
- අපගේ ණය සහ පොලී අනුපාත, විනිමය අනුපාත, ණය අනුපාත වැනි තැන්පතු නිෂ්පාදන පිළිබඳ අදාළ සියලු දත්ත ශබ්ද, විද්‍යුත් මාධ්‍ය සහ ප්‍රදර්ශන, ආයතනික වෙබ් අඩවිය හරහා ප්‍රදර්ශනය කිරීම,

- නිෂ්පාදන සහ සේවා සඳහා අදාළ වන සියලුම නියමයන් සහ කොන්දේසි සහ පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටි නිසි මඟ බැංකුවේ මාර්ගෝපදේශවලට අනුකූලව සකස් කළ ගනුදෙනුකාර ප්‍රඥප්තියට අනුව ගනුදෙනුකරුවන් වෙත විධිමත්ව සන්නිවේදනය කෙරේ. මූල්‍ය ඔම්බුඩ්ස්මන් හරහා බැංකුවේ පැමිණිලි විසඳීමේ ක්‍රියාවලිය මඟ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව සියලුම ශබ්දවල ප්‍රදර්ශනය කෙරේ.


තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පිළිබඳ පනතට අනුකූලව, පොදු තොරතුරු නිලධාරියෙක් පත්කර ඇති අතර, ජනතාවට තොරතුරු කරා අයිතිය සහතික කිරීමට ක්‍රියාපටිපාටිය අපි සකස් කර ඇත. රෙගුලාසිවලට අනුකූලව, අපගේ සියලුම ප්‍රචාරණ දත්ත පහත තොරතුරුවලින් සමන්විත වේ:

- අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සහ ආයතනික වෙබ් ලිපිනය පිළිබඳ ඇමතුම් විස්තර
- බැංකුවේ ණය ශ්‍රේණිගතකරණය - ICRA ලංකා ලිමිටඩ්

- බැංකුවේ විශේෂ ලක්ෂණ - 100%ක් රජයේ සුරැකුම, බැංකුවේ ලොගෝව සහ සටන් පාඨය
- සමාලෝචිත වසර තුළ නිෂ්පාදන සහ සේවා ලේඛකරණයට හෝ අලෙවිකරණ සන්නිවේදනයට අදාළ රෙගුලාසි හෝ වෙනත් මාර්ගෝපදේශවලට අදාළව අනුකූල නොවූ අවස්ථා නොමැත.

**ව්‍යාපාර හවුල්කරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩනැගීම - ව්‍යාපාර හවුල්කාර ප්‍රාග්ධනය (DVC II) GRI 102-9**

ව්‍යාපාර හවුල්කාර ප්‍රාග්ධනයට පහසු සහ බාධාරහිත නිෂ්පාදන හා සේවා සඳහා පහසුකම් සපයන අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභී ව්‍යාපාර සම්බන්ධතා නිර්මාණය කරන වටිනාකම ඇතුළත්ය. මෙම සම්බන්ධතාවන්ට අනුරූප බැංකු, විනිමය හුවමාරු නිවාස, සැපයුම්කරුවන්, බාහිර සේවා සපයන්නන්, සහ වෙනත් ව්‍යාපාර හවුල්කරුවන් ඇතුළත්ය.



**වගකීම්සහගත ප්‍රසම්පාදනය GRI 204-1**

අපගේ සැපයුම්කරුවන් උපායමාර්ගික හවුල්කරුවන් ලෙස සලකනු ලබන අතර, ඒ තුළින් ඉහළම ප්‍රමිතියේ තත්ත්වය, සේවා සහ සඳාචාරවලට අනුකූලවීමට අපි අපේක්ෂා කරමු. 2021 දී විශදම් කළ මුළු ප්‍රසම්පාදනය රු.බිලියන 2.2ක් වූ අතර, අපගේ භාණ්ඩ හා සේවාවලින් 100%ක් දේශීය ප්‍රජාවන් සමඟ සම්පව වැඩකරමින් දේශීය සැපයුම්කරුවන්ගෙන් ප්‍රසම්පාදනය කෙරේ. අපගේ සියලුම සැපයුම්කරුවන් රජය විසින් නියම කරන ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල වන බව අපි සහතික කරමු.

අපි විනිවිද සැපයුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර ඇත. අපගේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස්ව නොසැලකීම සහ සමානව සැලකීම, විශ්වාසනීයත්වය, සාධාරණත්වය, විවෘතභාවය සහ වගවීම වටා පරිභ්‍රමනය වේ, තුළනාත්මක ආකාරයෙන් වටිනාකම උත්පාදනය කිරීමට, අපි සැපයුම් දාමය විවිධාංගීකරණය කර ඇත.

අපගේ ශක්තිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන ලක්ෂණ:

- ප්‍රසම්පාදනය තුළ ආර්ථික වටිනාකම සහ කාර්යක්ෂමතාව උපරිම කිරීම
- අත්කරගත් වත්කම්වල බැහැර කිරීමේදී ආදායම උපරිම කරමින් හෝ හිමිකම්, සහන හෝ පරම ප්‍රතිලාභ පිරිනැමීමේදී නියමිත ප්‍රමිති, පිරිවිතර. නියමයන් හා රෙගුලාසිවලට අනුකූල වීම
- ප්‍රසම්පාදනය තුළ සහභාගිවීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සඳහා සාධාරණ සහ සමාන අවස්ථා ලබාදීම
- භාණ්ඩ හා සේවා බෙදාහැරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීම
- දේශීය සහ ජාත්‍යන්තර නීති සහ රෙගුලාසිවලට අනුකූලතාවය
- ඇගයීම සහ තෝරා ගැනීමේදී විනිවිදභාව සහ ඒකීයත්වය සහතික කිරීම
- ලංසුකරු ලබාදෙන තොරතුරුවල රහස්‍යතාව රඳවා ගැනීම

අපි වෙනස්වන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි අපගේ ප්‍රසම්පාදන සැලැස්ම අපි යාවත් කරමු. බාහිර සැපයුම්කරුවන්ගේ සේවා ස්ථාවර වත්කම්, පාරිභෝගික අයිතම, ත්‍යාග අයිතම මුද්‍රණය, අලෙවිකරණ සහ ප්‍රවර්ධන කටයුතු නඩත්තුව සහ ඉදිකිරීම් සේවා, සහ විශේෂ තත්ත්වයන්ගේදී උපදේශන සහය ලබාගනිමු.

බැංකුවේ ප්‍රතිපත්තිය විවිධ ප්‍රසම්පාදන සඳහා විවිධ ක්‍රියාපටිපාටිවල පැහැදිලිව දක්වා ඇත. බැංකුවේ සැපයුම් අංශය ප්‍රසම්පාදනය කරගෙන යන අතර, ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි අධ්‍යක්ෂ මණ්ඩලය/සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරී හෝ බලය පවරන බලධාරියා විසින් පත්කළ අදාළ ප්‍රසම්පාදන කමිටු, තාක්ෂණික ඇගයීම් කමිටුව සහ ලංසු විවෘත කිරීමේ

අතිරේක තොරතුරු
මූලික වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සමූහාකාරී සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය


පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

කම්බුව විසින් පාලනය කෙරේ. ප්‍රසම්පාදන අංශය අවශ්‍ය අවස්ථාවේදී මූලික පාරිසරික පරීක්ෂණ, පාරිසරික බලපෑම් තක්සේරු කිරීම් නියාමනය සහ සහතික කිරීම සහ අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා වගකීමට බැඳී සිටී. ආර්ථික, සමාජීය, සහ පාරිසරික බලපෑම් ක්‍රියාවලිය තුළට ඒකාබද්ධ කිරීම මගින් අපගේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අපි කිරිසාරභාවට ඒකාබද්ධ කර ඇත. පොදු තෝරා ගැනීමේ නිර්ණායකවලට සේවා හෝ භාණ්ඩවල තත්ත්වය, තරඟකාරී මිලදායන්, පළපුරුද්ද සහ දක්ෂතාව, මූල්‍ය යහපත්බව, නම්‍යතාව සහ හැකියාව සහ නෛතික අවශ්‍යතාවන්ට අනුකූලතාවය ඇතුළත්ය.

### දෙයාකාර සාකච්ඡාව

අපගේ සන්නිවේදන ප්‍රතිපත්තිය මගින් දක්වා ඇති පරිදි සියලුම අභ්‍යන්තර සහ බාහිර සන්නිවේදන උපරිම වගකීමෙන්, වගවීමකින්, අනුකූලතාවයකින් සහ විනිවිද භාවයෙන් යුතුව හසුරුවනු ලැබේ. අපගේ සන්නිවේදන ප්‍රතිපත්තිය අපගේ සන්නාම ප්‍රතිරූපය, පාරිභෝගික පක්ෂපාතිත්වය සහ පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා වගවීම සමඟ තොරතුරු කාලෝචිත ලෙස බෙදා හැරීමට පහසුකම් සපයන ඵලදායී රාමුවක් බව ඔප්පු වී ඇත.



#### මූල්‍ය සේවා සපයන්නන්

- බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන
- අනුරූප බැංකු
- හුවමාරු නිවස
- EuroGiro සමාගම



#### ස්ථිර වත්කම් හා ද්‍රව්‍ය

- රථවාහන
- ගෘහභාණ්ඩ
- ඉඩම් හා දේපල
- කාර්යාල උපකරණ
- ලිපිද්‍රව්‍ය
- වෙනත් ද්‍රව්‍ය




#### බාහිර සේවා සපයන්නන්

- ආරක්ෂාව
- ආහාර සහ පානීය ජලය
- සනීපාරක්ෂක සහ පිරිසිදු කිරීමේ සේවා
- ප්‍රවාහනය සහ වෙනත්
- ඉදිකිරීම සහ නඩත්තුව



#### වාන්තිය සේවා

- විගණකයින්
- උපදේශන සේවා සපයන්නන්



#### උපයෝගීතා සපයන්නන්

- විදුලිය/ජලය/බලශක්තිය

### බාහිර සේවා සපයන්නන්ට වටිනාකම ලබාදීම

වසර තුළ, බැංකුව තුළ කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් ඇතුළුව අපගේ බාහිර සේවා සපයන්නන් වෙත රු. මිලියන 398.7ක් ගෙවා ඇත. බාහිරින් ගැනීම පිළිබඳ මාර්ගෝපදේශ සපයන අපගේ බාහිර ප්‍රතිපත්තිය බාහිර කාර්යයන්, සේවා, ක්‍රියාවලි, හෝ කාර්යයන් සහ එහි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තක්සේරු කිරීමේ නිර්ණායක විශේෂයෙන් දක්වයි.

### උපායමාර්ගික සබඳතා ශක්තිමත් කිරීම

#### “රියා මූල්‍ය සේවා Inc.” සමඟ ප්‍රේෂණ සම්බන්ධතා



රටවල්/භූ ප්‍රදේශ 150ක් පුරා විහිදුන පුළුල් ගෝලීය ජාලයක් සහිත, “රියා මුදල් මාරු කිරීම්” ගෝලීය පවුල් ප්‍රේෂණය තුළ ප්‍රමුඛ සමාගමකි.

- බැංකුවේ ප්‍රේෂණ සේවාව වඩා පුළුල් ගෝලීය හැකියාවකට පුළුල් කිරීමේ අරමුණ ඇතිව බැංකුවට රියා මුදල් හුවමාරුව සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

### EUROGIRO මූල්‍ය සුපිරි වෙළෙඳපොල

- EUROGIRO මූල්‍ය සුපිරි වෙළෙඳපොල ඊළඟ පරම්පරාවේ විවෘත ගෙවීම් අවකාශයක් වන අතර එය මූල්‍ය සේවාවන්හි ක්‍රියාකාරීව නිරත වීමට තැපැල් සංවිධානවලට බලය ලබා දෙයි.
- ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකාවේ පළමු නියෝජිතයා බවට පත්වීමත් සමඟ ප්‍රේෂණ හුවමාරු සේවාවන්හි අඩුම ගාස්තු ඇති කරන හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා අවසන් අදියරේ පවතී

### බැංකුවේ හරපත් සඳහා මුදල් ආපසු පිරිනැමීම

- නියෝ හරපත් මත මුදල් ආපසු පිරිනැමීම සඳහා සරසවි පොත් සමාගම සහ එම්.ඩී. ගුණසේන සහ සමාගම (ප්‍රයිවට්) ලිමිටඩ් සමඟ අවබෝධතා ගිවිසුම



#### තොරතුරු තාක්ෂණ ආශ්‍රිත සේවා

- තොරතුරු තාක්ෂණ දෘඩාංග සැපයුම්කරුවන්
- තොරතුරු තාක්ෂණ සංවර්ධකයින් හා සපයන්නන්
- ජාල සේවා ආරක්ෂාව

### බුද්ධි ණය සඳහා අධ්‍යාපනික ආයතන සමඟ බැඳීම

- ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය (SLTC)
- වෛද්‍ය උපාධිය (එම්බීබීඑස්/එම්ඩී) ආරම්භය වේ යෙදවෙත් රාජ්‍ය විශ්ව විද්‍යාලය

### වෙනත් ණය හවුල්කාරත්වයන්

- "ජාතික සේවක සංගමයේ - කොළඹ ඩොක්‍යාර්ඩ් පීඑල්සී ශාඛාව සඳහා විශේෂ පුද්ගල ණය යෝජනා ක්‍රමය"
- ප්‍රවර්ධන වැඩසටහන් - "යු ට්‍රස්ට්" සහ "සල්ලි එහෙත් තැගි මෙහෙත් VII" - 2021 සිංහල හා දෙමළ අළුත් අවුරුදු ක්‍රිස්තියානි උත්සව කාලය සහ බැංකුවේ ස්වර්ණ ජයන්ති සම්මාන තුළ

### ක්ෂේත්‍රයේ සාමාජිකත්වයන්

GRI 102-13

ශ්‍රී ලංකාව තුළ මූල්‍ය සේවා ක්ෂේත්‍රයෙහි ප්‍රධාන තරඟකරුවෙක් ලෙස, ක්ෂේත්‍රයේ තරඟකරුවන් සමඟ අපගේ සහභාගිත්වය තුළින් අපගේ ජාතියේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දායකවීමේදී වැදගත් කාර්යභාරයක් අපි ඉටුකර ඇත. ක්ෂේත්‍රයේ අභියෝග විසඳීමට සහ උපකාරී මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කිරීමට පහත සඳහන් ආයතනවල අපි සාමාජිකත්වයන් දරමු:

- ජාතික වාණිජ මණ්ඩලය
- ලංකා ක්ලියර් පුද්ගලික සමාගම
- ලංකා භාණ්ඩපුකුන්ගේ සංගමය
- වර්ල්ඩ් වයිඩ් ඉන්ටර් බැංකු සමාජය
- ෆින්තෙක්ස් ටෙලිකොමිනිකේෂන් (SWIFT)
- ශ්‍රී ලංකා SWIFT පරිශීලක සමාජය
- යුරෝපීය රෝ ගෝලීය ගෙවීම් ප්‍රජාව
- ලෝක ඉතුරුම් බැංකුකරණ ආයතනය

### නියාමන අනුකූලතාව ශක්තිමත් කිරීම - නියාමන ප්‍රාග්ධනය (DVC III)

නියාමන ප්‍රාග්ධනයට මූල්‍ය හා සමාජ ආරක්ෂණය සහතික කිරීමේ මූලික අරමුණ ඇත. විශේෂයෙන්ම බැංකු තුළ, නියාමන ප්‍රාග්ධනය පාඩු අවශෝෂණය කිරීම, මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම, අධික වත්කම් වර්ධනය සීමා කිරීමට උදව් කිරීම සහ තැන්පත්කරුවන්ට සහ තැන්පතු රක්ෂණ අරමුදලට ආරක්ෂාව සැපයීම වැනි වැදගත් කාර්යයන් කිහිපයක් ඉටු කරයි.



**නියාමන ප්‍රාග්ධනයට අපගේ ප්‍රවේශය**

රජය සතු බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස, බැංකුව 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එහි සංශෝධන සහ 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධන මගින් සංස්ථාගත කර ඇත. මෙම විශාල වගකීම් තත්ත්වය තුළ, අපි සියලු නියාමනයන් අනුගමනය කිරීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර පාරිභෝගික විශ්වාසය ඇති කරන සහ ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යන යහපත් පාලන භාවිතයන් අනුගමනය කරමු. එබැවින්, අපි සියලු රෙගුලාසිවලට අනුකූල වන අතර ව්‍යාපාරික ආචාර ධර්ම සහ මනා පරිවයන් සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරන්නෙමු. එවැනි අනුකූලතාවයක් රජයට ගෙවන බදු ආර්ථික සංවර්ධනයට ධනාත්මක ලෙස බලපාන අතරම අප අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සහතික කරයි.

**වටිනාකම වැඩි කිරීමේ උපායමාර්ග**

නියාමන වෙනස්වීම් හඳුනාගැනීම, තක්සේරු කිරීම, සහ ප්‍රතිචාර දැක්වීමට යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම

මෙහෙයුම් ප්‍රත්‍යස්ථතාව ශක්තිමත් කිරීම

පීඩන පරීක්ෂණ ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම

බලපෑම් ඉවසීම සමාලෝචනය කිරීම

කාර්යසාධන ප්‍රමිති සියුම් ලෙස ගැලපීම

**වටිනාකම නිර්මාණ මූලිකාංග → නියාමන ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සඳහා**

- රෙගුලාසි සමඟ ස්ථිර අනුකූල වීම
- මුදල් විශුද්ධිකරණය, අල්ලස් හා දූෂණ විරෝධය
- ශක්තිමත් පාලනය සහ විවක්ෂණ අවදානම් කළමනාකරණය
- රජයට දායකත්වය

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

GRI 205-2, 3 සහ 206-1

රෙගුලාසි සමග ස්ථාවර අනුකූලතාව

මුදල් විශුද්ධීකරණය, අල්ලස, සහ දූෂණ විරෝධය

- පහත ප්‍රතිපාදනවලට අනුකූලතාවය:
  - 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එහි සංශෝධන
  - 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධන
  - මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත
  - ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය පාලන පනත, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ අනෙකුත් සියලුම රෙගුලාසි
- සමීප සම්බන්ධතා පවත්වාගන්නා අය:
  - මුදල් අමාත්‍යාංශය
  - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  - විගණකාධිපති දෙපාර්තමේන්තුව
  - නීතිපති දෙපාර්තමේන්තුව
  - ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති අධිකරණ මණ්ඩලය
  - පාර්ලිමේන්තුව

අවශ්‍ය සියලුම නියාමන අවශ්‍යතා සමග අනුකූලවීම

- මහ බැංකු නිකුත් කරන ලද විධානයන්ට අනුකූලව බැංකුවේ මෙහෙයුම්වලට අදාළ කාලානුරූපී තොරතුරු ඉදිරිපත් කිරීම

ශක්තිමත් පාලනය සහ විවක්ෂණ අවදානම් කළමනාකරණය

- එකාන්ද්‍ර නොවන පාලන පද්ධතියක් සහ දැඩි අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම
- කෙටි හා මධ්‍ය කාලීන උපාය මාර්ගික ප්‍රමුඛතාවයක් ලෙස අවදානම් සංස්කෘතියක් ශක්තිමත් කිරීම
- අභ්‍යන්තර හා බාහිර පරිසරයෙන් පැන නගින අවදානම් ඵලදායී ලෙස අපේක්ෂා කරන, කළමනාකරණය කරන සහ අවම කරන ශක්තිමත් අවදානම් සංස්කෘතියක් ක්‍රියාවේ යෙදවීම

අවදානම් කළමනාකරණය පිළිබඳ අමතර සාකච්ඡා අවදානම් කළමනාකරණ කොටස යටතේ වාර්තාවේ 212 සිට 240 දක්වා පිටුවලින් සොයාගත හැකිය.

- බිපීටල්කරණ යුගය තුළ ප්‍රධාන අවදානම් ක්ෂේත්‍ර තුන හඳුනා ගැනීම:
  - සයිබර් ආරක්ෂාව
  - වංචා වැලැක්වීම
  - මුදල් විශුද්ධීකරණ විරෝධය
- ගනුදෙනුකරුවන් වංචාවෙන් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් අවදානම් කළමනාකරණ පද්ධතිය
- සැක සහිත කටයුතු හඳුනාගෙන වාර්තා කිරීම මගින් සයිබර් අපරාධ, මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා නියාමකයින්ට සහය වීම
- සමාලෝචිත වසර තුළ දූෂණය, තරගකාරී විරෝධී හැසිරීම්, විශ්වාස-විරෝධී, ඒකාධිකාරී භාවිතයන් සහ සමාලෝචනයට ලක්වන කාල සීමාව තුළ නිෂ්පාදන සහ සේවා භාවිතයට අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලව නොවීම මත කිසිදු දඩ මුදලක් හෝ මූල්‍යමය නොවන සම්බාධක කිසිවක් පනවා නොමැත

රජයට දායකත්වවය

- රජය වෙනුවෙන් බදු ගෙවීම සහ එකතු කිරීම
- අපගේ සේවකයින් වෙනුවෙන් සහ ඔවුන් සම්බන්ධයෙන් ගෙවිය යුතු සියලුම අදාළ බදු ගෙවීම
- රජයට සහ අනෙකුත් අදාළ නියාමන සහ ව්‍යවස්ථාපිත අධිකාරීන්ට ගෙවියයුතු අදාළ සියලුම ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීම

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→



**තෘප්තිමත් ප්‍රජාවන් ගොඩ නැගීම - ප්‍රජා ප්‍රාග්ධනය (DVC IV) GRI 203-1 සහ 413-1**

ප්‍රජා ප්‍රාග්ධනය බැංකුවේ කීර්තිනාමය ලෙස සලකා බැලිය හැකි අතර එය යම් ප්‍රජාවක් තුළ විවිධ කණ්ඩායම් අතර විශ්වාසය ගොඩනැගීමට සහය වේ. එය ශක්තිමත් සමාජයක වැදගත් අංගයක් වන අතර පුද්ගලික වෙළෙඳපොළවල ලබාදිය නොහැකි පොදු භාණ්ඩයකි. ඒ වෙනුවට, ප්‍රජා ප්‍රාග්ධනය ලාභ නොවන සහ ස්වේච්ඡා සංගම්වලින් සකස් කරනු ලබයි.

**ප්‍රමාණාත්මක කරුණු**

**කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ගික ප්‍රමුඛතා**

**ප්‍රජා ප්‍රාග්ධනයට අපගේ ප්‍රවේශය**

රජය සතු බැංකුවක් ලෙස, අප ක්‍රියාත්මක වන ප්‍රජාවට යම් ප්‍රතිඵලයක් ආපසු ලබා දීමට අපට බල කර ඇත. එබැවින්, අපගේ ප්‍රජාවන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා අපි විශාල වශයෙන් ආයෝජනය කරමු. කල්පවත්නා වෙනසක් ඇති කිරීම සඳහා එකට වැඩ කිරීමට අප විශ්වාස කරන බැවින් ප්‍රජා මූලපිරීම් සැලසුම් කිරීමේදී සහ සිදුකිරීමට සැලැස්වීමේදී අපි ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය සහ එක්සත් ජාතීන්ගේ සහග්‍ර සංවර්ධන අරමුණු මාර්ගෝපදේශ ලෙස භාවිතා කරමු.

**වටිනාකම වැඩි කිරීමේ උපායමාර්ග**

සමාජ, ආර්ථික සහ පාරිසරික සාධක සලකා ප්‍රජාව තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කිරීම

දේශීය ජනතාවට සහ ව්‍යාපාරවලට සහාය වීම

- වටිනාකම නිර්මාණ මූලිකාංග → ප්‍රජා ප්‍රාග්ධනය වැඩිකිරීමට**
- ජාතික සංවර්ධනයට දායක වීම
  - මූල්‍ය අන්තර්කරණයට ප්‍රමුඛත්වය දීම
  - ප්‍රජාවන්ට ආපසු ලබාදීම
  - ප්‍රජා සංවර්ධනය ගෙන යාමට උපාය මාර්ගික සම්බන්ධතා

වැඩසටහන	පරමාර්ථය	ආචරණය	ආයෝජනය	ප්‍රතිලාභීන් හා ප්‍රතිලාභීන් ගණන	ස්වයං සහභාගිත්වය/බව	නිමැවුම
<b>ජාතික සංවර්ධනය දායකවීම</b>						
SOE යටිතල පහසුකම් වෙත ණය දීම - මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය	කාර්යක්ෂම සහ පරිසර හිතකාමී පොදු ප්‍රවාහනය පද්ධතිය සඳහා ප්‍රවාහන ජල සංවර්ධනය කිරීමේ රජයේ සාක්ෂාත් කර ගැනීම	දිවයින පුරා මාර්ග යටිතල පහසුකම්	2021 පළමු කාර්තූ තුළ මාර්ග සංවර්ධන අධිකාරි සහ ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය වෙත යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා රු. බිලියන 26.5 ක ණය ලබා දෙන ලදී	සමස්තයක් ලෙස ශ්‍රී ලාංකීය ප්‍රජාව	නැත	වඩාත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී පොදු ප්‍රවාහන පද්ධති  පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය සඳහා වැඩි ප්‍රවේශයක්  
තාක්ෂණික උද්‍යානවල ආයෝජනය කිරීම - නුදුරු අනාගතයේ දී තාක්ෂණික උද්‍යාන හතරක් ස්ථාපිත කිරීම	තාක්ෂණය පදනම් ආර්ථිකයක් ගොඩ නැගීම	අනාගතවාදී	බැංකුව දැනට මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජන රු. බිලියන 7 පිලිබඳ නිසි ගැලපීම සිදුකරමින් පවතී	සමස්තයක් ලෙස ශ්‍රී ලාංකීය ප්‍රජාව	නැත	නව්‍යකරණයේ නවීනත්වයේදී තාක්ෂණය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක්  

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්සාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

වැඩසටහන	පරමාර්ථය	ආවරණය	ආයෝජනය	ප්‍රතිලාභීන් හා ප්‍රතිලාභීන් ගණන	ස්වයං සහභාගිත්වය(බව)	නිමැවුම
<b>මූල්‍ය අන්තර්ගරභන ප්‍රමුඛ කිරීම</b>						
බන්තරමුල්ල වෝටර් ඒපී හිදී කාන්තා දිනය සැමරීම	කාන්තාවන් ප්‍රශංසා කිරීම හා සමාජයේ ඔවුන්ගේ වැදගත්කම ඉස්මතු කිරීම	කොළඹ	රු.මි. 2.6	150	50	සහභාගිත්වයෙන් ඉතුරුම් වල වටිනාකම සහ පවුලේ ඉතිරිකිරීම් කළමනාකරණය කිරීමේදී කාන්තාවන්ගේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කරන ලදී. ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඔවුන් දැක්වූ දායකත්වය වෙනුවෙන් කැපී පෙනෙන කාන්තා පෞරුෂයන් දස දෙනෙකු සම්මානයට පාත්‍ර විය
මහනුවර දී බැංකුව විසින් QR වැඩසටහන දියත් කිරීම	මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමට මහනුවර නගරයේ තෝරාගත් වෙළෙන්දන්ට අනන්‍ය QR කේත බෙදා දෙන ලදී	මහනුවර	රු. 403,250	250	100	වඩා හරිත නිර්මාණවලට හේතුවන මුදල් රහිත ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම
ලෝක පරිසර දිනය 2021 - කොළඹ විහාරමහා දේව උද්‍යානයේ රුක් රෝපණ ක්‍රියාකාරකම් සහ නාගරාභේන්ද්‍රිට ඇල්විටිගල මහල් නිවාසයේ පැල බෙදා හැරීමේ වැඩසටහන	කොළඹ වඩා හරිත නගරයක් බවට පත් කිරීම  විහාර මහ දේව උද්‍යානයේ ස්වදේශීය හා වටිනා රුක් රෝපනය  කොළඹ විනෝසාද්වාද වටිනාකම වැඩි කිරීම  පැල බෙදාහැරීම	කොළඹ	රු. 262,380	<ul style="list-style-type: none"> <li>කොළඹ නගරය මගී ජනතාව</li> <li>ඇල්විටිගල මහල් නිවාස පදිංචිකරුවන්</li> <li>නාගරාභේන්ද්‍රිට</li> <li>පරිසරය</li> </ul>	20	වඩා හරිත පරිසර නිර්මාණ සමාජයට දායකවීම
අ.පො.ස. සාමාන්‍ය පෙළ 2020 විශිෂ්ඨත්ව සම්මාන	අ.පො.ස.(සා/පෙ) විභාගයේ ඉහළ කාර්යසාධනය දීර්ගැන්වීම  උගත් තරුණයින් අතර ඉතුරුම් පුරුද්ද ඇති කිරීම	කොළඹ	රු. 152,500	61	10	වැඩිකළ සන්නාම වටිනාකම නව ශිෂ්‍යුම් විවෘත කිරීම
<b>පුජා සංවර්ධනයගෙන යාමේ උපායමාර්ගික සංඛ්‍යාතය</b>						
"ඉංග්‍රීසි සරලය" ව්‍යාපෘතිය	ඉලක්ක කණ්ඩායමේ කියවීම වර්ධනය ලිවීමේ, සවන්දීමේ සහ කථා කිරීමේ කුසලතාවැඩි කිරීම  2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂා ප්‍රතිඵල ඉහළ නැංවීමට පාසල්වලට උපකාර කිරීම  සහ 2021 සාමාන්‍ය පෙළ විභාගයේදී දැනට පවතින ඉංග්‍රීසි භාෂා කාර්ය සාධන මට්ටම ඉහළ නැංවීමට ඉංග්‍රීසි භාෂාව පදනම් කරගත් තරඟ සඳහා සිසුන්ගේ සහභාගිත්වය වැඩි කිරීම  සිසුන් අවශ්‍ය භාෂා ප්‍රවීණතාවයට ගෙන ඒම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ මාර්ගෝපදේශ ලබා දීමෙන් ගුරුවරුන් පුහුණු කිරීම	අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ 2019 ඔක්තෝබර් 11 දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.  2019 ඔක්තෝම්බර් 29 දින අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී බැංකුව විසින් දිවයින පුරා අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කරන ලදී.  ක්‍රියාකාරකම්, ආදර්ශ පත්‍රිකා, සහ අනිත පත්‍රිකා ඇතුළුව - වැඩිමුළු හතරක් තුළදී - සම්පත් දායකයන්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් පෙළපොත් සඳහා අන්තර්ගතය සකස් කළේය.  පෙළපොත්වල අන්තර්ගතය සහ ආදර්ශ කඩදාසි පොත දෙවරක් පරීක්ෂා කර ඇති අතර මුද්‍රණය කිරීමට සූදානම් කර ඇත	වසර 3 සඳහා රු.මි. 8 සහ 11 ශ්‍රේණි තෝරාගත් පාසල්වල සිසුන් 40,000ට වැඩිය  ගුරුවරුන් 500ක් පත්කිරීම	81ක 8, 9, 10 සහ 11 ශ්‍රේණි තෝරාගත් පාසල්වල සිසුන් 40,000ට වැඩිය  ගුරුවරුන් 500ක් පත්කිරීම	ඉංග්‍රීසි හා විදේශීය භාෂාවල නිලධාරීන් සමඟ අලෙවි අංශය සම්බන්ධීකරණය කිරීම  <ul style="list-style-type: none"> <li>විෂයමාලාව සකස් කිරීම</li> <li>ගුරුපුහුණු සැසි සංවිධානය</li> </ul> අන්තර් ක්‍රියාකාරී සිසු සෑසි සුදානම් කිරීම ක්‍රියාවට නංවන අවස්ථාවේදී, තෝරාගත් පාසල්වලට ආසන්නව පිහිටි ශාඛා කළමනාකරුවන් ව්‍යාපෘතියේ කාලාතුරුව ඇගයීම සඳහා තොරතුරු සැපයීම සඳහා සහභාගී වනු ඇත.	අ.පො.ස. (සා/පෙ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව සඳහා වර්ධිත සමත් අනුපාත

### කොවිඩ්-19 ගමනාර්ථ

වසංගතය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ අස්ථාවරත්වය තුළින් සමාජීය සහ සම්බන්ධතා ප්‍රාග්ධනයට සෘජුවම බලපා ඇති කර්මාන්තය හා සම්බන්ධ අවදානම් කිහිපයක් පවතින බව අදහස් කරයි. මූලික වශයෙන්, බැංකුවට තම නිෂ්පාදන සහ සේවා අලෙවි කිරීමේ හැකියාව වසංගතය විසින් පනවන ලද සීමා කිරීම්, බැංකුව ඩිජිටල් අවකාශ හරහා හෝ ඩෙබ්ට් කාඩ්පත් මත ගෘහස්ථව සිදු කරන කටයුතුවලට බැංකුව සීමාවීමත් සමඟ සීමාවීය. අයවැය ප්‍රතිපාදන කපාහැරීම් හේතුවෙන් සන්නාම ප්‍රතිරූපය ප්‍රසිද්ධියට පත් කළ හැකි මට්ටම මත සෘජු බලපෑමක් ඇති ප්‍රවර්ධන කටයුතු සඳහා අවම අයවැයක් ද ඇති විය.

කොවිඩ්-19 න් කාර්ය මණ්ඩලය රෝගී තත්ත්වයට පත්වීම හරහා මෙම අභියෝග තවදුරටත් දුෂ්කරතාවයට පත්කළ අතර, එය බැංකුව සාර්ථක ලෙස අලෙවි කිරීමේ හැකියාව කෙරෙහි තවදුරටත් බලපෑවේය.

ඊට සමගාමීව, අන්තර්ජාල බැංකුකරණය සහ ගෙවීම් යෙදුම් පහසුකම් මත සේවා ගාස්තු හරහා නව ආදායම් මාර්ග සපයමින් ඩිජිටල්කරණය කෙරෙහි වැඩි ගමන් කිරීමක් විය. සන්නාම ප්‍රතිරූපය සහ බැංකුවේ මූලපිරීම් ව්‍යාප්ත කිරීම සඳහා සමාජ මාධ්‍ය අවකාශ භාවිතා කිරීමේදී අලෙවිකරණ කණ්ඩායම දක්ෂ විය. තවද, ප්‍රචාරණ සහ මාධ්‍ය ආයතන සමඟ ප්‍රායෝගිකව සම්බන්ධීකරණය කිරීමේදී කණ්ඩායම කාර්යක්ෂම විය.

අස්ථාවර තත්ත්වය විශ්‍රාම වැටුප් අරමුදල් සහ වාර්ෂික යෝජනා ක්‍රම වැනි සමාජ ආරක්ෂණ නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාව ලබා දුන් අතර අඩු පොලී අනුපාත හේතුවෙන් ණය නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් පැවතිනි.

මෙම දැඩි සීමා කිරීම් හමුවේ, දුෂ්කර කාලසීමාවක් තුළ බැංකුව විසින් ප්‍රාග්ධනය ශක්තිමත් කරන ආකාරයකින් නිර්මාණාත්මක ක්‍රම ඉදිරිපත් කරමින් එහි සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධන ව්‍යාපාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපි අතිශයින් ආඩම්බර වෙමු. ඕනෑම කුණාටුවකට මුහුණ දීමට සහ ප්‍රජාවට අපගේ සේවය දිගටම කරගෙන යාමට අපට ඇති හැකියාව පිළිබඳව අපට විශ්වාසයි.

### 2022 සහ ඉන් ඉදිරියට දැක්ම

කෙටි කාලීන	මධ්‍ය කාලීන	දිගු කාලීන
<ul style="list-style-type: none"> <li>අළුත් කළ අගය සමඟ පවතින නිෂ්පාදන නැවත දියත් කිරීම</li> <li>ශාඛා මට්ටමේ මූලපිරීම් වලදී ප්‍රධාන නිෂ්පාදන ඉස්මතු කිරීම</li> <li>තාරුණ්‍යය සම්බන්ධ බැංකු සේවා වැඩි දියුණු කිරීම</li> <li>ධනාත්මක සන්නාම ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම සඳහා අවධානාත්මක සන්නාම උපාය මාර්ග නිර්මාණය</li> </ul>	<ul style="list-style-type: none"> <li>ගනුදෙනුවලදී ගනුදෙනුකරුවන්ගේ පහසුව අංග සම්පූර්ණ ඩිජිටල් බැංකුකරණ විසඳුමක් ක්‍රියාත්මක කිරීම</li> <li>ආර්ථිකය තුළ බැංකු පහසුකම් රහිත සහ අඩුවෙන් බැංකු පහසුකම් සහිත පුද්ගලයින් සඳහා මූල්‍ය අන්තර්කරණය කිරීම් ලබා දීම</li> <li>තෝරාගත් UNSDGs සාක්ෂාත් කර ගත හැකි තිරසාර මූල්‍යකරණ ව්‍යාවහාර අනුගමනය කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>ආරක්ෂිත සහ ස්ථාවර මූල්‍ය පරිසර පද්ධතිය සඳහා පහසුකම් සැලසීම</li> <li>ධනාත්මක ආකාරයකින් ප්‍රජාවට බලපෑම් කිරීම</li> </ul>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා කළමනාකරණ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය



පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

## එයට ඇතුළත් දෑ

ස්වභාවික ප්‍රාග්ධනය ස්වභාවික සම්පත්වල ලෝක තොගය ලෙස අර්ථ දැක්විය හැකි අතර මෙයට භූගෝලය, පස, වායුව, ජලය, සහ සියලුම ජීවීන් ඇතුළත්ය. මෙම ස්වභාවික වත්කම් ආර්ථික නිෂ්පාදනය සඳහා ස්වභාවික සම්පත් යෙදවුම් සහ පාරිසරික සේවා ලබාදීමේදී කාර්යභාරයක් ඉටු කරයි.

## ස්වභාවික ප්‍රාග්ධනය තුළින් වටිනාකම නිර්මාණය



### ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ස්වභාවික ප්‍රාග්ධනය යනු කුමක්ද

බැංකුවේ අපගේ මෙහෙයුම් රඳා පවතින්නේ වාතය, ජලය, බලශක්තිය සහ ස්වභාවික පරිසරය ඇතුළත් වන අපගේ ස්වභාවික ප්‍රාග්ධනය සහ පරිසර පද්ධති සේවා තොග මත ය. ස්වභාවික ප්‍රාග්ධනය වැඩිවීමේ තර්ජනයට ලක්ව ඇති බව අපි තේරුම් ගෙන ඇති අතර, එබැවින් අඩු කාබන් ආර්ථිකයක් සඳහා තිරසාර විකල්ප සොයමින් ස්වභාවික ප්‍රාග්ධනය සංරක්ෂණය කිරීමට සහ පවත්වා ගැනීමට සෑම උත්සාහයක්ම ගෙන ඇත. අපගේ ග්‍රහලෝකය ආරක්ෂා කිරීම සහ බැංකුව සඳහා තිරසාර දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සහතික කිරීම එකම කාසියක දෙපැත්තක් ලෙස අපි දකිමු - එය අපගේ ස්වභාවික ප්‍රාග්ධනය කළමනාකරණයට බලපා ඇත.

**නිර්මාණය කළ වටිනාකම**

- අඩු කාබන් පාසටහනක් සමඟ ව්‍යාපාර මෙහෙයුම්
- හරිත ව්‍යාපාර සඳහා අවස්ථා හඳුනා ගැනීම
- බලශක්ති කාර්යක්ෂමතා වර්ධනයෙන් පිරිවැය ඉතුරුම්
- පාරිසරික භාරකාරත්වය

2021 දී ප්‍රධාන අභියෝග	2021 දී ප්‍රධාන අවස්ථා
<ul style="list-style-type: none"> <li>වඩා ඉහළ ආයෝජනය අවශ්‍යවන හරිත වැඩසටහන්</li> <li>බැංකුවේ පාරිසරික බලපෑම මැනීමේ දුෂ්කරතා</li> <li>බැංකුවේ කාබන් පාසටහන අඩුකිරීම පසුපස සංකීර්ණතා</li> <li>හරිත වැඩසටහන්වල වැදගත්කම පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ දැනුම ඇති කිරීම</li> <li>ඩිජිටල් තාක්ෂණය සමඟ ගනුදෙනුකාර සහ සේවකයින්ගේ අරගලය</li> <li>අනපේක්ෂිත නිමැවුම් සමඟ ස්වභාවික ආපදා</li> </ul>	<ul style="list-style-type: none"> <li>හරිත නිෂ්පාදන, හරිත මූල්‍ය, සහ හරිත ගොඩනැගිලි වැනි හරිත වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමේ හැකියාව</li> <li>බැංකුවේ දිගුකාලීන තිරසාරභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව පාරිසරික පාසටහන අවම කිරීමට හේතු ලබා දේ.</li> <li>පූර්ව සැලසුම්කරණය මෙහෙයුම්වල වඩා අඩු පාරිසරික බලපෑම්වලට ඉඩ ලබා දේ.</li> <li>සම්පත් කාර්යක්ෂමව භාවිතය අඩු පිරිවැයට හා ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයට හේතු වේ</li> </ul>

<p><b>ප්‍රමාණාත්මක කරුණු</b></p>	<p><b>ඇල්මැති පාර්ශ්වකරුවන්</b></p>	<p><b>කෙටි කාලයේ සිට මධ්‍ය කාලය දක්වා උපායමාර්ග ප්‍රමුඛතා</b></p>
----------------------------------	-------------------------------------	---

**මිනුම් දර්ශකය**

<p><b>අඩු කාබන් ආර්ථිකයට සහයවීම</b></p> <p>දැඩි මිටර්කරණයට සම්බන්ධිත ශාඛා/බංශල</p> <p><b>42</b> (2020 - 42)</p>	<p><b>ලබාදුන් හරිත ණය ගණන</b></p> <p><b>9</b> (2020 - 8)</p>	<p><b>ලබාදුන් හරිත ණය වටිනාකම</b></p> <p><b>රු.මි. 3.80</b> (2020 - රු.මි. 5.41)</p>	
<p><b>වගකීම් සහගත පරිභෝජනය</b></p> <p>එක් සේවකයෙකුගේ බලශක්ති පරිභෝජනය</p> <p><b>7.27</b> (2020 - ගිගා ජූල් 7.69)</p>	<p><b>එක් ශාඛාවකට බලශක්ති පරිභෝජනය</b></p> <p><b>128.50</b> (2020 - ගිගා ජූල් 122.78)</p>	<p><b>ජල පරිභෝජනය</b></p> <p><b>88,986</b> (2020 - සැණ මීටර 105,515)</p>	<p><b>ජාතික පද්ධතියට මාරුකිරීම</b></p> <p><b>277,328</b> (2020 - කිලෝ වොට් පැය 119,696)</p>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූලා වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වර්තනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

වෙනත් ප්‍රාග්ධනයන්ට සම්බන්ධතාව

<p> තිරසාරභාවය හා හරිත දැනුවත්කම ප්‍රවර්ධනය යහපත් සේවා ස්ථානයක් සහ වඩා පුළුල් දැනුමක් සහිත පරිසරයක් නිර්මාණය කරයි.</p> <p> හරිත වැඩසටහන් දුෂ්‍යතාව, ශක්තිමත් සන්නාම ප්‍රතිරූපයක් බැංකුවට ලබා දේ.</p>	<p> තිරසාර ගොඩනැගිලි සහ පුනර්ජනනීය බලශක්තිය තුළ ආයෝජනය බැංකුවේ භෞතික සම්පත් ශක්තිමත් කරයි.</p>	<p> පුනර්ජනනීය හා හරිත සංකල්පය තුළ ආයෝජනය දිගුකාලීන පිරිවැය අඩු කරයි.</p> <p> තිරසාර සැපයුම් දාම නිර්මාණය ස්ථාවරත්වය කිරීමාණය කරමින් සැපයුම්කරුවන් සමඟ දිගුකාලීන සම්බන්ධතා පවත්වා ගනී.</p>
--	--	--

සහග්‍ර සංවර්ධන අරමුණුවලට දායකත්වය


<p>ජල සංරක්ෂණ ව්‍යාපෘති හා වගකීම් සහගත පරිභෝජනය තුළින් පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කරයි</p> <p></p>	<p>දූර්යහැකි හා පිරිසිදු බලශක්තිය ප්‍රවර්ධනයට හරිත ගොඩනැගිලි හා සුර්ය බලශක්ති ඉදිකිරීම</p> <p></p>	<p>පාරිසරික හිතකාමී අවකාශ අත්කර ගැනීමට බැංකුවේ කෘෂි වනවගාව ප්‍රවර්ධනය කිරීම</p> <p></p>	<p>බැංකු ක්‍රියාවලියේ වර්ධිත ඩිජිටල්කරණය තුළින් කඩදාසි පරිභෝජනය අඩු කිරීම</p> <p></p>	<p>හරිත වැඩසටහන්, ඩිජිටල්කරණය, වගකියයුතු ණය දීම හා සම්පත් යහපත් ලෙස කළමනාකරණය තුළින් ස්වභාවික ප්‍රාග්ධනය කළමනාකරණයට සමස්ත වගකීම් සහගත ප්‍රවේශයක් ක්‍රියාවේ යෙදවීම</p> <p></p>
--	--	---	---	---

නුවමාරුවීම්

	S	M	L	S	M	L	S	M	L	S	M	L	S	M	L	S	M	L
මෙහෙයුම් තුළ භාවිතා කරන ස්වභාවික සම්පත්																		
කාබනික පියසටහන වර්ධනය																✓	✓	✓
යටිතල පහසුකම් භාවිතය																✓	✓	✓
සම්පත් භාවිතයෙන් උත්පාදිත ආදායම	▲	▲	▲													✓	✓	✓
කාලගුණ සහ ස්වභාවික ව්‍යවසන වෙනස්වීම්																		
ව්‍යාපාර පරිමාවට සහ ආදායමට සාණාත්මක බලපෑම්	✓	✓	✓													✓	✓	✓
යටිතල පහසුකම් මත සාණාත්මක බලපෑම																✓	✓	✓
නඩත්තු සහ අළුත්වැඩියා පිරිවැය	✓															✓	✓	
හරිත වැඩසටහන් මූලපිරීම් වල ආයෝජනය																		
මෙහෙයුම් අන්තර්ගතය සහ හැකියා සංවර්ධනය	✓	▲	▲													▲	▲	▲
නව්‍යකරණය සහ හැකියා සංවර්ධනය																		
වැඩසටහන් මූලපිරීම් මත විශදම්	✓															▲	▲	▲

S - කෙටිකාලීන M - මධ්‍ය කාලීන L - දිගුකාලීන ▲ - අගය වැඩිවීම ✓ - අගය අඩුවීම ● - අගය සංරක්ෂණය

### වටිනාකම නිර්මාණය කිරීමේ මූලිකාංග (DVC)



### නිරසාර ලෝකයට දායකවීම (DVC 1)

බලශක්තිය, ජලය හා ස්වභාවික සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේදී හරිත ගොඩනැගිලි ඉදිරි පියවරක් ලෙස සහ හරිත අවකාශ තුළින් සේවක සහ පැවැත්ම වැඩි කරන බව අප දකිමු. අපගේ ශාඛා/සංචාරක බංගලා වලින් 15%ක් 2021 දී ශුද්ධ මිටර්කරණයට සම්බන්ධ වූ ශාඛා/සංචාරක බංගලා 42ක් සමඟ පුනර්ජනීය බලශක්ති මත ක්‍රියාත්මක වේ. අපගේ ශාඛා ප්‍රශස්ථ බලශක්ති කාර්යක්ෂමතාව සඳහා විදුරු ජනේලවලින් යුක්තවන අතර, සියලුම නව ශාඛා ප්‍රසන්න සේවා ස්ථානයක් ඇති කරමින් ස්වභාවික ආලෝකය සහ වායුව ප්‍රමුඛ කරන හරිත සංකල්පය සමඟ සම්බන්ධ කෙරේ. අපගේ කතරගම නව සංචාරක බංගලාව මෙම ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කර ඇත. සියලුම ශාඛා අකුණු සන්නායක ස්ථාපනය තුළින් තවදුරටත් ආරක්ෂක ස්ථාවරයක් සමඟ බලශක්ති කාර්යක්ෂම විදුලි උපාංගවලින් සමන්විත වේ. සැලසුම්කළ පරිදි, අපජලය පිරි පහදු පිරියතක් අනුරාධපුර නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත.



හරිත ගොඩනැගිලි



බැංකුවේ කෘෂි වනවගා ව්‍යාපෘතිය ඉදිරි පරම්පරාවන්ට වෙනසක් ඇති කිරීම



ඩිජිටල්කරණය තුළින් නිරසාර ලොවක් කරා දායකවීම



බාහිර උරුමයන්



කිහලි සංශෝධනය සම පෙළ ගැසීම

කිහලි සංශෝධනයේ අරමුණ වන්නේ මෙම ගතකයේ සෙන්ටිග්‍රේට් 0.4 දක්වා ගෝලීය උණුසුම් වීම වැලැක්වීමට හයිඩ්‍රොෆ්ලෝරෝ කාබන් (HFCs) සහ විභව හරිතාගාර වායු (GHGs) නිෂ්පාදනය හා පරිභෝජනය අඩු කිරීමයි. ඕසෝන් ස්ථරය බාදනය වන ද්‍රව්‍ය පිළිබඳ මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලයට සංශෝධන සිදුකරමින්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65ක් විසින් එය අනුමත කළ අතර, 2019 ජනවාරි 1 දින සිට බලාත්මක විය. පසුව කිහලි සංශෝධනයේ මුළුබර්ම පිළිබඳ ආයතන අතර දකුණින් භාවය වැඩි කිරීමට පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශය විසින් සංවිධානය කළ වැඩිමුළුවකට බැංකුව සහභාගිවීම තුළ, බැංකුව එහි බැංකුකරණ ක්‍රියාවලිය තුළ නිරසාරභාවය ඇති කිරීමට සෑම පියවරක්ම ගෙන ඇත.

අතිරේක තොරතුරු
මූලාසාර
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූලාශ්‍රය

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### වගකීම් සහගත පරිභෝජනය (DVC II) GRI 302-1 සහ 303-5

ඩිජිටල්කරණය තුළ අවම ස්වභාවික සම්පත් අවශ්‍යකරන බැවින් එහිදී නිර්මාණාත්මක ඇති බව සහ ඒ තුළින් කාබන් පියසටහන අඩු කරන බව අපි හඳුනාගෙන ඇත. අපගේ ඩිජිටල් නිෂ්පාදන හා සේවාවල පුළුල් පරාසය ව්‍යාපාර ගනුදෙනුවලදී ඩිජිටල්, ජංගම, සහ අන්තර්ජාල බැංකුකරණය වෙත විතැන් වීමට අපගේ ගනුදෙනුකරුවන්ට දිරිදීමක් ලෙස කටයුතු කරයි. මුද්‍රිත ප්‍රකාශ වෙනුවට අපගේ ඉ-අළුත්කිරීමේ ලිපි පද්ධතිය සහ ප්‍රවර්ධන තුළ දීර්ඝතාවය ඉවත් කිරීම සහ කෙටි පණිවිඩ හරහා පුද්ගලික රහස් අංකය නිකුත් කිරීම තුළින් කඩදාසි භාවිතය අඩුවීමක් සිදුකර ඇත. එය විශාල වශයෙන් සමාජ මාධ්‍ය සහ ඩිජිටල් අවකාශ භාවිතා කිරීමට විතැන් වීමක් වන අතර එයට සහයවීමක් ද වේ.



#### බලශක්ති පරිභෝජනය

බැංකුවේ බලශක්ති පරිභෝජනයේ ප්‍රධාන මූලාශ්‍ර වන්නේ විදුලිය (ජාතික පද්ධතියෙන් සහ සූර්ය බලශක්තියෙන් උත්පාදිත,) ඩීසල් හා පෙට්‍රල්ය. අනාගත පරම්පරාවන් සඳහා සංරක්ෂණය කිරීමේ අරමුණ ඇතිව අපි වගකීම් සහගත පරිභෝජනය හා බැඳී සිටිමු. මේ සම්බන්ධව, අපි පහත පියවර ගෙන ඇත:

බලශක්ති පරිභෝජනය ඉතිරි කරන සහ කාබන් විමෝචනය අඩුකරන CFC රහිත අපවර්තක ක්‍රියාත්මක වායුසමීකරණ සවිකිරීම

සාමාන්‍ය බැංකුකරණ කාලවේලාවන් වලට වායු සමීකරණ භාවිතය සීමා කිරීම

නිවාඩු දිනවල සේවය කිරීමට සේවකයින් අධෛර්යමත් කිරීම

LED බල්බ සහ CFL බල්බ සවිකිරීම

LED තිර පරිගණක මොනිටර් භාවිතා කිරීම

ප්‍රතිචක්‍රියකරණය දැඩිව ප්‍රවර්ධනය කිරීම

බලශක්ති සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ සේවකයින් සමඟ අධුනික සන්නිවේදනවල නියැලීම



ශාඛා/සංචාරක බංගලා 42ක සූර්ය කෝෂ ස්ථාපනය කරන ලදී



ශාඛා/සංචාරක බංගලා 42ක් ශුද්ධ මීටර්කරණය තුළින් ජාතික පද්ධතියට සම්බන්ධ කරන ලදී.



සේවකයෙකුට බලශක්ති පරිභෝජනය ගිණා ජුල් 7.27



ශාඛාවකට බලශක්ති පරිභෝජනය ගිණා ජුල් 128.50



#### ජල පරිභෝජනය

2021 වසර තුළ බැංකුවේ ජල පරිභෝජනය සඳහා මීටර 62,790 ක් වූ අතර ඉදිරි වර්ෂවල මෙය තවදුරටත් අඩු කිරීමට සැම උත්සාහයක්ම ගනිමින් සිටිමු. ජලය විවක්ෂණශීලීව භාවිතා කිරීම සඳහා නව්‍යකරණ මාර්ග අපි හඳුනාගෙන ඇති අතර සේවකයින් අපගේ ව්‍යවහාර සම සිටින බව අපි සහතික කරමු.

සියලුම නව ශාඛා මතුපිට හා භූගත ජල මූලාශ්‍රවලින් නැවුම් ජලයට විකල්පයක් ලෙස වැසිජල අසුචනු ක්‍රමය අපි භාවිතා කරමු. පරිශ්‍රය තුළ අපජලය සම්මත පෙහෙවුම් වල තුළින් බැහැර කරන අතර, බැහැර කරන ජලය සඳහා භාවිතා කරන සොදු කාණුවලට වගකීම් සහගත ආකාරයෙන් ජලය බැහැර කිරීමේ අපි නියැලී සිටිමු.



සේවකයෙකුට ජල පරිභෝජනය සඳහා මීටර 19.28



ශාඛාවකට ජල පරිභෝජනය සඳහා මීටර 340.9





අපද්‍රව්‍ය කළමනාකරණය

පේෂව විවිධත්වය සහ මානව සෞඛ්‍ය ආරක්ෂා කිරීමට විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයේ වැදගත්කම හඳුනාගනිමින්, බැංකුව ඉතා නිවැරදි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් තුළ නියැලී සිටී. පහත ක්‍රමවල වැදගත්කම පැහැදිලි කරන සහ ඉස්මතු කරන වැඩසටහන් තුළින් අපගේ සේවකයින් අතර දැනුවත්කම අපි නිර්මාණය කර ඇත:

අපද්‍රව්‍ය රැස්කරන සෑම ස්ථානයකදීම අපද්‍රව්‍ය වෙන් කිරීම

නාගරික/මහනගර සභා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමත තෙවැනි පාර්ශ්ව ප්‍රතිවක්‍රියකරණ සේවා සපයන්නන් හරහා අපද්‍රව්‍ය බැහැර කිරීම

ඉවතලන කඩදාසි ප්‍රතිවක්‍රියකරණය සඳහා කඩදාසි සංස්ථාවට භාරදීම

ආහාර සහ පොලිතින් අපද්‍රව්‍ය එකතු කර නාගරික සහ අපද්‍රව්‍ය කළමනාකරණයට භාරදීම

අනෙකුත් අපද්‍රව්‍ය සැපයුම් අංශය විසින් වෙන්දේසි කෙරේ.




ප්‍රතිවක්‍රියකරණ සමාගමක් තුළින් ප්‍රතිවක්‍රියකරණය කළ පුවත්පත් කි.ගු. 3,070

තිරසාර මූල්‍යකරණය (DVC III)

තිරසාරභාවයට කැප වූ ආයතනයක් ලෙස, අපගේ ණයදීමේ කටයුතුවලින් පරිසරයට සෘණාත්මකව බලපෑ හැකි බව අවබෝධ කරගනිමින් අපි වගකීම්සහගත ණයදීමේ නිරතවෙමු. දිගුකාලීන තිරසාර සංවර්ධනය අපගේ සාර්ථකත්වයේ ප්‍රධාන වන බැවින්, තවදුරටත් ඇගයීම් අවශ්‍ය වන වඩා ඉහළ පාරිසරික, සමාජීය හා පාලන Kh (ESG) ගනුදෙනු සමඟ ණය ලබාදෙන අවස්ථාවේදී අපගේ ණය සහ අවදානම් ඇගයීමේ ක්‍රියාවලියට පාරිසරික, සමාජීය හා පාලන ප්‍රතිස්ථාවන් (ESG) ඒකාබද්ධ කර ඇත. අපගේ ආයතනික ණය ප්‍රතිපත්තිය සෘණාත්මක පාරිසරික බලපෑම ඇති කරන යම් කටයුතුවලට අපි ණය ලබා නොදෙන බව සහතික කිරීමට බැංකු ණය දීම සඳහා සුදුසුකම් නොලබන කටයුතු ඉස්මතු කර දක්වන පැහැර හැරීමේ ලැයිස්තුවක් අප සතුය. සියලුම ගනුදෙනුකරුවන් ESG ආශ්‍රිත නීති හා රෙගුලාසි සපුරාලීම අවශ්‍ය වන අතර සියලුම ණයකරුවන් ණය සඳහා ඉල්ලුම් කිරීමේදී පාරිසරික බලපෑම තක්සේරුවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

වසර තුළ, පාරිසරික පසුබිම මත කිසිදු ණයක් හෝ පහසුකමක් ප්‍රතික්ෂේප කර නොමැත. කාලය සමඟ අපගේ ගනුදෙනුකරුවන් වඩා ඉහළ ESG කර්මාන්ත අපේක්ෂාවන් සපුරාලන ව්‍යවහාර යොදා ගැනීම සඳහා ක්‍රමයෙන් විතැන් කරවීම අපගේ අරමුණ වේ. පාරිසරික සාධක යටතේ සියලුම නිසි සම්ප්‍රජන සහ පාලන

මාර්ගෝපදේශ පහත දක්වා ඇති අපගේ විස්තරාත්මක පාරිසරික සමාජීය අවදානම් කළමනාකරණ (ESRM) ප්‍රතිපත්තිය තුළ දක්වා ඇත.



දඩි ඇගයීමට අමතරව, ප්‍රජාව පදනම් බලශක්ති උත්පාදන ව්‍යාපෘතිය වන, සූර්ය බල සංග්‍රාමයට සහයවන බැංකුවේ පරිසර ණය තුළින් අපි හරිත ණය සංකල්පය ප්‍රවර්ධනය කරමු. 2016 දී පළමුව ස්ථාපිත කළ, මෙම ව්‍යාපෘතිය විදුලි හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගම සමඟ හවුල්කාරත්වයකි. එහි අරමුණ වන්නේ නිවාස සහ ආගමික ස්ථානවල සිට හෝටල්, වාණිජ ස්ථාපන සහ කර්මාන්ත දක්වා පරාගයක කුඩා සූර්ය බලශක්ති පිරිසන ස්ථාපනය කිරීමයි. සහන ණය යෝජනා ක්‍රමය ගනුදෙනුකරුවන්ට පුනර්ජනනීය බලශක්තිය කරා විතැන්වීමට සහයවන අතර ඒ තුළින් කාබන් පාසටහන් අඩුකරයි. ගනුදෙනුකරුවන්ට තමන්ගේ විදුලි භාවිතය මත පදනම් වී ශුද්ධ මීටර් ක්‍රමය, ශුද්ධ ගිණුම්කරණ ක්‍රමය සහ ශුද්ධ ජලය යෝජනා ක්‍රමය ඇතුළු විකල්පවලින් එකක් තෝරාගත හැකිය.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ප්‍රාග්ධන ඉතිහාසය | වාර්ෂික වාර්තාව 2021

වගුව 24

වසර	පිරිනමන ලද ණය සංඛ්‍යාව	පිරිනමන ලද මුදල රු.මි.
2018	781	656.61
2019	222	193.2
2020	8	5.41
2021	<b>9</b>	<b>3.80</b>

### කාලගුණ වෙනසේ බලපෑම

බාහිර කාලගුණ තත්වයන් අපගේ ව්‍යාපාර කෙරෙහි සෘජු බලපෑමක් ඇත. කාලගුණ වෙනස්වීමේ සහ ආපදාවන් නිෂ්පාදන හා ආදායම් මට්ටම අඩු කිරීමකට හේතු වේ. එමෙන්ම, ආර්ථිකයේ සමස්ත වියදම් කිරීම මත දැනුවත් බලපෑමක් තිබිය හැක. මෙය ණයගන්නාගේ ආපසු ගෙවීමේ හැකියාවට බලපාන අතර එය බැංකු ක්ෂේත්‍රයේ පුද්ගල නිවාස සහ ව්‍යාපාර ණයවල සමස්ත අක්‍රීය ණය මට්ටම් වැඩි කිරීමකට හේතු වේ.

### 2022 සහ ඉන් ඉදිරියට දැක්ම

#### කෙටි කාලීන

- ඩිජිටල් මාර්ග කරා විතැන්වීමට ගනුදෙනුකරුවන් දිරිමත් කිරීම
- පූර්ව බලශක්ති ශාඛා ගණන වැඩි කිරීම
- පාරිසරික වැඩසටහන්වල ආයෝජනය

#### මධ්‍ය කාලීන

- වඩා හරිත තිරසාර මූල්‍යකරණය සඳහා ණයදීමේ පාරිසරික සහ සමාජීය නිර්ණායක ශක්තිමත් කිරීම
- අඩු කාබන් ආර්ථිකයක් සඳහා හරිත ණයදීම වැඩි කිරීම
- හරිත ගොඩනැගිලි හරහා කාබන් විමෝචන අඩු කිරීම
- වගකීම්සහගත පරිභෝජනය හා කළමනාකරණය තුළින් බලශක්ති, ජල සහ කඩදාසි පරිභෝජනය අඩු කිරීම

#### දිගු කාලීන

- පාරිසරිකමය සහ සමාජීය වශයෙන් වගකයන නිෂ්පාදන සහ සේවා නිර්මාණය
- දිගුකාලීන ජෛව පද්ධතිය සංරක්ෂණය සඳහා ආයෝජනය



ආයතනික පාලනය, බැංකු ක්ෂේත්‍රය තුළ අනුකූලතාවයට අදාළ සාධකයක් ලෙස සලකනු ලබන නමුදු ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අපගේ අදහස නම්, ආයතනික පාලනය හුදු නියාමන අවශ්‍යතා අතික්‍රමණය කරන බවත්, ඒ වෙනුවට අපගේ වටිනාකම් උත්පාන ක්‍රියාවලියේ සියලුම මට්ටම්වලට බලපෑම් ඇති කරලන වගකීම් සහගත හා ආචාර ධර්ම මත පදනම් කළමනාකරණයේ ඉහළම තරාතිරම නියෝජනය කරන්නක් බවයි. පාලනය නිසඟ වශයෙන්ම අපගේ සංකලිත චිත්තන විධිත් සමඟින් මෙන්ම එකී මූලික සංකල්ප මගින් හට ගන්නා මෙහෙයුම් කුලක හා බැඳී පවතී. ඒ අනුව දීර්ඝකාලීනව වටිනාකම් උත්පාදනය, අවසන් ඉලක්කය වූ බැංකුවේ වටිනාකම් හා උපාය මාර්ගික අරමුණු මත ක්‍රියාත්මක ආචාරධර්මයන්ට අනුගත, වගකීම් සහගත, සදාචාරාත්මක තෝරා ගැනීම් සමඟින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ක්‍රියාත්මක වන බව සහතික කෙරෙයි. සමස්තයක් වශයෙන් ගත්කල ආයතනයක වගවීම සහ සියලුම ගනුදෙනුවල විනිවිදසුභාවය සහතික කරනු ලබන්නේ මෙකී පාලනයයි.


එවන් සුවිසල් කර්තව්‍යයක් සාක්ෂාත් කරගනු වස් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාලන ව්‍යුහයට ශක්තිමත් ආචාරධර්ම පදනමක් මගින් ජනිත කළමනාකරණ වගවීම, නිර්පාක්ෂික අධීක්ෂණය හා ශක්තිමත් නායකත්වයක් ආධාරක වෙයි. මීට වැඩිමනත් වශයෙන් ගත්කල ආයතනික පාලනය සිදු වන සීමා පැහැදිලිව දක්වන අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරිත්වයේ කාර්යභාරය නිල වශයෙන් පෙන්වුම් කරනු ලබන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගිනි.

පාලන වගකීමේ ප්‍රධානතම පංගුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරෙන අතර සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් මෙහෙයවනු ලබන ආයතනික කළමනාකාරිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල කමිටු වෙත උපාය මාර්ගික දිශානතියට අදාළ අධිකාරී බලතල බෙදී යයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානතම වගකීම වන්නේ පාර්ශ්වකරුවන්ගේ අභිලාෂ මුදුන් පත්කර ගන්නා අතර සමාජීය-ආර්ථිකමය මෙන්ම පාරිසරික ලෙස තිරසාරව බැංකු කටයුතු අධීක්ෂණය හා මෙහෙයවීමයි. සියලු පාර්ශ්වකරුවන්ගේ සුබසිද්ධිය පතා අධ්‍යක්ෂ මණ්ඩලයට කුලනාත්මක වටිනාකම් උත්පාදන පද්ධතියක් කරා යොමුවීමට ඉඩ සලසන බැංකු උපායමාර්ග හා ආශ්‍රිත මෙහෙයුම් අරමුණු තබා ගැනීම හා අනුමත කෙරෙන අධ්‍යක්ෂ මණ්ඩල රාජකාරී මත මෙය ඌණපූර්ණය වෙයි.

එහෙයින් විවෘතභාවය, අපක්ෂපාතීත්වය, වගකීම, කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය ආදී ගුණාංග වැළඳ ගනිමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ ආචාරධර්ම මත පදනම් වූ කාර්යක්ෂම බැංකු මෙහෙයුම් පවත්වාගෙන යාමට අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් අපේක්ෂිතය. ආචාරධර්ම පිරි ආයතනික පුරවැසිබව විදහා දක්වන හා බැංකු ක්ෂේත්‍රය පාලනය කරන සියලු නීති රෙගුලාසි, ව්‍යවස්ථාදායකය, ප්‍රතිපත්ති, නීති හා සංග්‍රහයන්ට අනුකූලවීම මත ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මෙකී ගුණාංග පැහැදිලිව පෙන්වුම් කරයි.

එහෙයින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළ ආයතනික පාලනය යන සංකල්පය ක්‍රියාත්මක කිරීම බහු විධ පැතිකඩ සහිත ක්‍රියාකාරකමකි. ඊට පොදුවේ සමාජයට, ආචාරධර්ම මත පදනම් වූ තිරසාර සේවයක් සැලසීම, පාර්ශ්වකරුවන්ගේ අභිලාෂ සුරක්ෂිත කිරීම, උපායමාර්ගික ඉලක්ක සපුරාගැනීම හරහා ව්‍යාපාර බලගැන්වීම යනාදිය ඇතුළත්ය. එහෙයින්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ආයතනික පාලනය ප්‍රමුඛත්වයෙහිලා සැලකෙන අංශයකි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික පාලනය හා අනුකූලතාව පිළිබඳ තත්වය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් පිටු අංක 188 - 202 හි දැක්වේ.



අතිරේක තොරතුරු

මූලික වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

# අවදානම් කළමනාකරණය පිළිබඳ ප්‍රකාශය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූලාශ්‍ර

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

යහපත් අවදානම් කළමනාකරණය ආයතනවල කෙටි හා දිගුකාලීන තිරසාරභාවය සහතික කරයි. එබැවින් අප බැංකුවේදී, අවදානම් කළමනාකරණය, කාලය සමඟ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ අපගේ හැකියාව කෙරෙහි සෘජුව බලපාන බැවින් අපගේ ව්‍යාපාරික ආකෘතියෙහි සහ ආයතනික උපායමාර්ගයෙහි තීරණාත්මක කාර්යයක් ලෙස අපි දකිමු. අවදානම් කළමනාකරණය යටතේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙන්ම එයට සම්පූර්ණයෙන් අයත් පරිපාලිත සමාගම් වන, එන් එස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් සහ ශ්‍රී ලංකා ඉතුරුම් බැංකුව ආචරණය කරන අතර ඒ තුළින් සමූහය තුළ පුළුල් යහපත් හා දැනුවත් අවදානම් කළමනාකරණයක් ඇතුළත් කර ඇත.

බැංකුවේ අවදානම් කළමනාකරණය එහි මෙහෙයුම් සහ අදාළ අවදානම් කළමනාකරණය කිරීමේ සමස්ත අරමුණ අත්කර ගැනීම සඳහා නිවැරදි සහ විනිවිදභාවයෙන් ඉදිරියට ගෙන යන අතර පාර්ශ්වකාර බැඳීම් නගා සිටුවයි. ප්‍රාග්ධන වෙන්කිරීම් ප්‍රශස්තකරණය අධීක්ෂණය කරමින් අවදානම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම, මැනීම, එකතුකිරීම සහ කළමනාකරණය කිරීමට එහි කාර්යයන් සකස් කරයි. අගය නිර්මාණය තුළ අවදානම සහ ප්‍රතිලාභය අතර මනා තුලනයක් සහ ඒ තුළින් නියාමන අවශ්‍යතාවන්ට එකවර අනුකූල වෙමින් අපගේ සන්නාම ප්‍රතිරූපය, නුබුන්වත්බව, සහ ක්ෂේත්‍රයේ රඳා පැවැත්ම නගා සිටුවන බව සහතික කිරීමට අපි බැඳී සිටිමු. එබැවින්, බැංකු ක්ෂේත්‍රයේ ගුණාත්මක බව සහතික වන පරිදි අපි අවදානම් කළමනාකරණය පවත්වා ගනිමු.

එවැනි අන්තර් සම්බන්ධතා තුළ, බැංකුවේ ව්‍යාපාර උපායමාර්ගය, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කළ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ උපායමාර්ගය සහ අවදානම් අභිරුචියට අනුරූපව සිදු වේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කළ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ (BIRMC) යනුවෙන් හඳුන්වන අනු කමිටුව මගින් අවදානම් කළමනාකරණ උපායමාර්ගයේ කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය ඇති කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට සහය වීම තුළින් සමස්ත අවදානම් කළමනාකරණ ක්‍රියාවලියට මැදිහත් වේ.

## අනාගත දැක්ම

2021 විදේශ විනිමය පහත වැටීම හේතු කොට ගෙන ඇති වූ සමාජීය හා ආර්ථික පසු බැසීම්ද, රැළි ආකාරයෙන් පවතින කොරෝනා වසංගතයද අවදානම් පරිසරය වෙනස් කිරීමෙහිලා බලපාන ලදී.

ඩිජිටල් යටිතලපහසුකම් උසස් කරමින් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම සඳහා අපි කැප වී සිටින අතර, එය ව්‍යාපාර මෙහෙයුම්වල උපායමාර්ගික වෙනස්වීම් සඳහා පහසුව සලසා දේ. මෙය බැංකුවේ අවදානම් කළමනාකරණ රාමුවේ සියලුම සංවර්ධනයන් ජාත්‍යන්තර මනා පරිවයන් සහ මහ බැංකුව විසින් දක්වා ඇති නියාමන රාමුවට අනුකූල වන බව සහතික කරනු ඇත.

## ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අවදානම් කළමනාකරණය

අභියෝගාත්මක වසරක් හමුවේ අප බැංකුව පවත්වා ගැනීමට සමත් වූ අඛණ්ඩ ස්ථාවරත්වය කෙරෙහි, වෙනස්වන පරිසරය තුළ අවදානම අවම කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ඇතුළත් වන විවික්ෂණශීලී අවදානම් කළමනාකරණ රාමුව හේතු වී ඇති අතර, වේගයෙන් වෙනස්වන මෙහෙයුම් පරිසරයක් තුළ ඇතිවන අවදානම්වලට අනුගත වන පරිදි පවත්වාගෙන යාම එහි ප්‍රධාන අංගයක් වේ. මනාව නිර්වචනය කරන ලද අවදානම් අභිරුචි මට්ටම් තිබීම මගින් පෙර නිශ්චය කරන ලද අවදානම් අභිරුචි මට්ටම් වලට අනුව මූල්‍ය සහ මෙහෙයුම් කාර්යසාධනය නියාමනය කිරීමට අපට උපකාර වේ.

2021 වසර තුළ, ලාභදායීතාව සහ නුබුන්වත් දර්ශක වලට අදාළ අවදානම් අභිරුචි මට්ටම අත්කර ගැනීමට බැංකුව සමත් වී ඇත.

බැංකුවේ අවදානම් කළමනාකරණය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර 121 සිට 239 දක්වා පිටු බලන්න.

# 179

## → පාලනය

අධ්‍යක්ෂ මණ්ඩලය - 180

ආයතනික කළමනාකාරිත්වය - 184

විධායක කළමනාකාරිත්වය - 185

ප්‍රධාන කළමනාකරුවන් - 187

ආයතනික පාලනය - 188

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව - 203

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු වාර්තාව - 206

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටු වාර්තාව - 208

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව - 210

අවදානම් සමාලෝචනය - 212

අතිරේක තොරතුරු

මූලාසනය

පාලනය

සහ කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



### කේෂිලා ජයවර්ධන මිය

සභාපතිනිය  
ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂක

පත්කරන ලද දිනය  
2020 ජනවාරි 2

### නිපුණතා සහ අත්දැකීම්

ශාස්ත්‍රාලයක්/විශ්වවිද්‍යාල කලීකාවාර්යවරියක් වූ ජයවර්ධන මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ කලීකාවාර්යවරියක් ලෙස වසර 15 ක් සේවය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ඇය සතුය. ඇය මෙරට සංවර්ධන බැංකු දෙකක සභාපතිතුමිය ලෙස වසර 8 ක් කටයුතු කර ඇත.

### වෙනත් වර්තමාන තනතුරු

සභාපතිනි, NSB තනි මැනෙජ්මන්ට් කමිටු ලිමිටඩ්, සභාපතිනි, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව.

### මීට පෙර දැරූ තනතුරු

සභාපතිනි - කඳුරට සංවර්ධන බැංකුව, සභාපතිනි - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, පළාත් පාලන ආයතන සාමාජික.



### එරංග ජයවර්ධන මහතා

ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ  
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක

පත්කරන ලද දිනය  
2020 ජනවාරි 23

### ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ

2020 ජූනි 15

### නිපුණතා සහ අත්දැකීම්

ජයවර්ධන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ රෙන්සෙලර් පොලිටෙක්නික් අධ්‍යාපන ආයතනයෙන් (Rensselaer Polytechnic Institute) විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු විද්‍යාව (Electrical Engineering) පිළිබඳ විද්‍යාපති උපාධියක් හදාරා තිබේ.

ජයවර්ධන මහතා ඇපල් ඉන්කෝපරේෂන් ආයතනය (Apple Inc. Cupertino, CA, USA) සහ සිස්කෝ සිස්ටම් සැන් ජෝස් (Cisco System, San Jose, CA, USA) ආයතනවල සේවා කාලය තුළදී නායකත්වය පිළිබඳ බොහෝ ඇගයීම් වලට ලක්වී ඇත.

ජයවර්ධන මහතා ද බීල් සහ මෙලිනඩා ගේට්ස් අධි සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වීමද ඔහුගේ වෘත්තීය ජීවිතයේ ලද තවත් එකතුවක් වන අතර, එමඟින් ඔහුට ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දර්ශනවේදී උපාධියක් හැදෑරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් ලබාදීමට ඉවහල් විය.

ජයවර්ධන මහතා කතුමරයෙකු වන අතර ඔහුගේ පර්යේෂණ වාර්තා අන්තර්ජාතික දෘශ්‍ය ඉංජිනේරු සංගමයේ වාර්ෂික ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලදී ඉදිරිපත් කරනු ලැබ ඇත (SPIE). පර්යේෂණ මූලික වශයෙන් අවධානය යොමු කරනු ලැබ ඇත්තේ ක්ෂුද්‍ර ලිතෝග්‍රැෆි (Micro lithography) පාලන ක්‍රියාවලිය පිළිබඳව වන අතර, එය පවත්වනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ගයිතස්බර්ග්හි පුද්ගලික සමාගම, ජාතික ප්‍රමිති තාක්ෂණික ආයතනය විසින් (National Institute of Standard and Technology, Gaithersburg, MD, USA).

ඔහු සිලිකෝන් වැලි ප්‍රදේශයේ ආරම්භ කරන ලද සමාගමක (Silicon Valley based) ආරම්භක සාමාජිකයෙකු වන අතර එය 2010 වර්ෂයේදී ජෙපැල් නවෝත්පාදන සම්මානය දිනාගන්නා ලදී. මෙය එම සම්මානයට පාත්‍රවීම පිළිබඳව වයර්ඩ්, නිව්‍යෝර්ක් ටයිම්ස්, බොස්ටන් ග්ලෝබ්, සිඑන්බීසී සහ සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල් (WIRED, NY Times, Boston Globe, CNBC and San Francisco Chronicle) යන සඟරාවලදී ඒ පිළිබඳ විස්තර දක්වා තිබුණි.

ජයවර්ධන මහතාට දේශීය හා අන්තර්ජාතික සංවිධානවල අත්දැකීම් ඇති අතර ඔහු දේශීය මෙන්ම අන්තර්ජාතික සම්මන්ත්‍රණ වලද ආමන්ත්‍රණය කරන ලදී.

වෙනත් වර්තමාන තනතුරු  
ගිගා ඉඩස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී.

### මීට පෙර දැරූ තනතුරු

අධ්‍යක්ෂ - ඩිජිටල්කරණ, මාස් ඉන්ටිමේට්ස් පුද්ගලික සමාගම, ප්‍රධාන විධායක නිලධාරී - සිලුටා (Silueta) පුද්ගලික සමාගම, සාමාන්‍යාධිකාරී/අධ්‍යක්ෂ, මාස් ඉන්වේෂන්ස් (MAS Innovations), සාමාන්‍යාධිකාරී - මූලාශ්‍ර සහ සැපයුම් දාමය (Sourcing & Supply Chain), මාස් ඉන්ටිමේට්ස් පුද්ගලික සමාගම, ජ්‍යෙෂ්ඨ කළමනාකරු, සැපයුම් දාම, සැලසුම්කරණය හා ප්‍රසම්පාදන, ඇපල් ඉන්කෝපරේෂන් ආයතනය (Apple Inc. Cupertino, CA, USA), ඉල්ලුම සැලසුම්කරණ කළමනාකරු, සිස්කෝ සිස්ටම්ස් ආයතනය (Cisco Systems, San Jose, CA, USA) පර්යේෂණ විද්‍යාඥ, ජාතික ප්‍රමිති හා තාක්ෂණික ආයතනය, ගයිතස්බර්ග්, ඇමරිකා එක්සත් ජනපදය (Gaithersburg, MD, USA)



### යූ ජී ආර් ආරියරත්න මහතා

නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂක  
ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂක

පත්කරන ලද දිනය  
2018 අගෝස්තු 31

### නිපුණතා සහ අත්දැකීම්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ආරියරත්න මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 28 කට වැඩි අත්දැකීම්

සමුදායකට හිමිකම් කියයි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය, සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය සහ ප්‍රාදේශීය සැලසුම්කරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරා ඇත. එසේම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ඔහු විසින් සම්පූර්ණ කර තිබේ. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා පවත්වනු ලබන රාජ්‍ය පරිපාලනය, පොදු කළමනාකරණය සහ නිපුණතා සංවර්ධනය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලා ද ඒ මහතා විසින් සාර්ථකව හදාරනු ලැබ ඇත.

**වෙනත් වර්තමාන තනතුරු**  
තැපැල්පති, තැපැල් දෙපාර්තමේන්තුව, NSB ගත්ඬි මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ් හි අධ්‍යක්ෂ, ණය තොරතුරු කාර්යාංශයේ සාමාජික.

**පෙර දැරූ තනතුරු**  
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම්, අතිරේක ලේකම් (සමාජ සංවර්ධන), සමාජ සවිබලගැන්වීම සහ සුභසාධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ග්‍රාමීය සංවර්ධන), රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අතිරේක රජයේ මුද්‍රණාලාධිපති (පරිපාලන), පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ඉඩම්), ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විධායක අධ්‍යක්ෂ/නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන සහ මුදල්), තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති (වයඹ පළාත සහ මධ්‍යම පළාත), මාවතගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්, කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුවේ සහකාර/නියෝජ්‍ය කොමසාරිස් (කුරුණෑගල), සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම්, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස් (වයඹ පළාත), තිරිප්පනේ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර ඉඩම් කොමසාරිස්.



**ආචාර්ය එම් කේ සී සේනානායක මහතා**  
නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂක ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂක

**පත්කරන ලද දිනය**  
2020 ජනවාරි 11 සිට 2022 මාර්තු 02

**නිපුණතා සහ අත්දැකීම්**  
වෘත්තියෙන් සිවිල් නිලධාරියෙකු වන ආචාර්ය එම් කේ සී සේනානායක මහතා ශාස්ත්‍රඥයෙකු ලෙස ඔහුගේ ප්‍රවීණතාවයට අදාළව විවිධ ජාත්‍යන්තර හා දේශීය ප්‍රකාශන සඳහා ශාස්ත්‍රීය ලිපි සපයා ඇති අතර ලොව වටා පැවති ජාත්‍යන්තර සමුළු හා සම්මන්ත්‍රණ රැසකදී විවිධ කරුණු සම්බන්ධයෙන් දේශන පවත්වා තිබේ. ඔහු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ කම්කාර්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇත. ආචාර්ය එම් කේ සී සේනානායක මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්, ජපානයේ හිතොන්සුනාමි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික උපයාමාර්ග පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ පශ්චාත් උපාධියක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දෙවන පන්තියේ ඉහළ සාමාර්ථයක් සමග වාණිජවේදී (විශේෂ) උපාධියක් හිමි කරගෙන ඇත. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් (SLIDA) මෙහෙයවන කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලා ඒ මහතා විසින් සාර්ථකව සම්පූර්ණ කරනු ලැබ තිබේ.

**වෙනත් වර්තමාන තනතුරු**  
අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, නිරීක්ෂක (භාණ්ඩාගාර නියෝජිත) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, පාලක ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික.

**පෙර දැරූ තනතුරු**  
අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැඩබලන) සහ සහකාර අධ්‍යක්ෂ, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ සහකාර අධ්‍යක්ෂ, ජාතික සැලසුම්කරණ දෙපාර්තමේන්තුව, මුදල් හා සැලසුම් අමාත්‍යාංශය, කොමිෂන් සභා සාමාජික

(භාණ්ඩාගාර නියෝජිත), විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පශ්චාත් ඉංග්‍රීසි උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම



**මනෝහරී අබේසේකර මිය**  
අධ්‍යක්ෂ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂක

**පත්කරන ලද දිනය**  
2020 ජනවාරි 14

**නිපුණතා සහ අත්දැකීම්**  
අබේසේකර මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක් (පළමු පන්තියේ සාමාර්ථයක් සමග) සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් රන් සම්මාන තුනක් සමඟින් (MBA) හදාරා තිබේ. ඇය එක්සත් ජනපදයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CIMA-UK) අධි සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CA Sri Lanka) ද අධි සාමාජිකත්වය දරයි. ඇය ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී අවසන් අදියරේ ත්‍යාගලාභිනියක වන අතර, වසර 2019 දී CIMA ශ්‍රී ලංකා ජාලයේ සභාපතිනිය විය. අබේසේකර මිය 2021 වසරේ ජුනි මාසයේ සිට වසර තුනක කාලයක් සඳහා CIMA ගෝලීය කවුන්සිලයට තේරී පත් විය. අබේසේකර මහත්මිය ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ කවුන්සිල සාමාජිකාවක් වන අතර ශ්‍රී ලංකා වැප්ටර්, කාන්තා ආයතනික අධ්‍යක්ෂවරුන්ගේ කවුන්සිල සාමාජිකාවකි. අබේසේකර මිය KPMG හි අදි ශිෂ්‍යාවකි. ඇය වසර 20 ක පශ්චාත් සුදුසුකම් අත්දැකීම් වලට හිමිකම් කියයි. ඇය ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය විසින් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (IFC) සමග සහයෝගයෙන් පවත්වන ලද අධ්‍යක්ෂක මණ්ඩල නායකත්ව වැඩසටහනද සාර්ථකව නිම කරන ලදී. ඇය බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් ජාතික සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව වරින් මෙන්සීස්

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාමාජිකත්වය සහ විශ්ලේෂණය

අපගේ නිර්වාර වාර්තා සහ නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක  
තොරතුරු

මූලික  
වාර්තා

පාලනය

කළමනාකරණ  
සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ තීරණ  
නිර්මාණය කිරීමේ  
ආකෘතිය

පූර්විකාව

→ වාර්ෂික වාර්තාව 2021  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව

අනුස්මරණ සම්මානයද දිනා ගනිමින් සාර්ථකව සම්පූර්ණ කර තිබේ. එමෙන්ම, ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි ඉන්දියානු ව්‍යාපාරික පාසැල (Indian School of Business), මැනීලාහි පිහිටි ආසියානු සංවර්ධන බැංකුව, ජර්මනියේ බීඑච්එච් බැංකුව (BHF Bank) යන ආයතන වෙතින් ඇය විධායක මට්ටමේ අධ්‍යාපනයක් ලබාගෙන ඇත. ඇය 2019 - 2020 කාල පරිච්ඡේදය තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරීන්ගේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිත්වය දරන ලදී. ඇය ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ විධායක කමිටු සාමාජිකාවක ලෙස කටයුතු කර තිබේ.

අබේසේකර මහත්මිය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ෆෝටුන් උපදේශක වැඩසටහන (Fortune Mentoring Programme) මගින් මෙහෙයවූ කාන්තා නායකත්ව වැඩසටහනේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදී. ඇය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාතික ආගන්තුක නායකත්ව වැඩසටහනේ ද ආදි ශිෂ්‍යාවකි. ඇය ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි ඉන්දියානු ව්‍යාපාරික පාසැල (Indian School of Business), මැනීලාහි පිහිටි ආසියානු සංවර්ධන බැංකුව සහ ජර්මනියේ බීඑච්එච් බැංකුව (BHF Bank) යන ආයතන වෙතින් විධායක මට්ටමේ අධ්‍යාපනයක් ලබාගෙන ඇත. ඇය විසින් 2015 වර්ෂයේදී ජපානයේ AOTS ශිෂ්‍යත්වයක්ද ලබාගන්නා ලදී.

අබේසේකර මහත්මිය විසින් කාන්තා නායකත්වය - ශ්‍රී ලංකාවේ කළමනාකරණ සඳහා කාන්තාවන් (2012), ලෝක කාන්තා නායකත්ව කොංග්‍රසය - මුම්බායි (2015) සහ දකුණු ආසියානු හවුල්කාරීත්ව සමුළුව - ඩකා (2017) මගින් බොහෝ සම්මාන ලබා ගන්නා ලදී.

**වෙනත් වර්තමාන තනතුරු**  
NSB ගනවි මැනේජ්මන්ට් කමිටුවේ ලිමිටඩ් හි අධ්‍යක්ෂක, එක්සත් ජනපදයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ කවුන්සිල සාමාජික, කප්පුරුක හෝල්ඩින් පීඑල්සීහි අධ්‍යක්ෂක, කාන්තා ආයතනික අධ්‍යක්ෂක - ශ්‍රී ලංකා වැජ්ටර් හි කවුන්සිලහි සාමාජික, ශ්‍රී ලංකා අධ්‍යක්ෂකවරුන්ගේ ආයතනයේ කවුන්සිල සාමාජික.

**මීට පෙර දැරූ තනතුරු**  
2002 - 2020 දක්වා වූ අවුරුදු 18 ක කාල පරාසය තුළ හේලිස් සමූහ ව්‍යාපාරයේ බහු නායකත්ව තනතුරු දරා ඇත. ගණකාධිකාරී, දීර්ඝ පරාස සැලසුම්කරණ ඒකකය (Long Range Planning Unit), හේලිස් පීඑල්සී හි උපාය මාර්ගික ව්‍යාපාර සංවර්ධනයේ ප්‍රධානී, 2020 ඔක්තෝබර් 31 දක්වා හේලිස් සමූහ සේවයේ සහ ආන්ටන්ස් සමාගමේ අධ්‍යක්ෂ.



**එම් ටී ජේ පෙරේරා මයා**  
ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂක

**පත්කරන ලද දිනය**  
2020 අප්‍රේල් 11

**නිපුණතා සහ අත්දැකීම්**  
පෙරේරා මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දශක හතරකට වඩා සේවය කර ඇති අතර ඔහු 2016 වර්ෂයේ ප්‍රධාන කළමනාකරුවෙකු වශයෙන් විශ්‍රාම ලබා ඇත. ඔහු පුළුල් වශයෙන් ශාඛා මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ වූ අතර ඒ පිළිබඳ හසල දැනුමක් ලබා ගනිමින් අදාළ කටයුතු වලට දායක වූණි.

**වෙනත් වර්තමාන තනතුරු**  
NSB ගනවි මැනේජ්මන්ට් කමිටුවේ හි අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ

**මීට පෙර දැරූ තනතුරු**  
2010 සිට 2013 කාලපරිච්ඡේදය තුළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB)



**එච් කේ ඩී ලක්ෂ්මන් ගාමිණී මහතා**  
ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂක

**පත්කරන ලද දිනය**  
2021 ජනවාරි 07

**නිපුණතා සහ අත්දැකීම්**  
ගාමිණී මහතා අත්දැකීම් බහුල බැංකුකරුවකු වන අතර ඔහු මහජන බැංකුවේ දශක 03 කට වැඩි කාලයක් සේවය කර 2014 වසරේදී විශ්‍රාම ලබා ඇත. ඔහු සිය සේවා කාලය තුළ පුළුල් වශයෙන් සම්බන්ධවී ඇත්තේ ශාඛා බැංකු කටයුතු හා ජාත්‍යන්තර බැංකු කටයුතු සඳහා වේ.

**වෙනත් වර්තමාන තනතුරු**  
අධ්‍යක්ෂ, ත්‍රී ස්ටාර් ලොජ්ස්ටික් පුද්ගලික සමාගම, අධ්‍යක්ෂ, NSB ගනවි මැනේජ්මන්ට් කමිටුවේ ලිමිටඩ්.

**මීට පෙර දැරූ තනතුරු**  
උප සභාපති, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, අධ්‍යක්ෂ - නිපුණතා සංවර්ධන අරමුදල, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය.



**ජූඩ් නිලුසන් මහතා**  
නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂක ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ

**පත් කරන ලද දිනය**  
2022 මාර්තු 02

**නිපුණතා සහ අත්දැකීම්**  
නිලුසන් මහතා දකුණු කොරියාවේ කියොන් හි (Kyung Hee) විශ්ව විද්‍යාලයෙන් අන්තර්ජාතික වෙළඳාම සහ සහයෝගීතාව පිළිබඳ පශ්චාත් උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් දෙවන පන්තියේ ඉහළ සාමාර්ථයක් සහිතව කළමනාකරණය පිළිබඳ විශේෂ විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. ඔහු විසින් විවිධ කීර්තිමත් දේශීය සහ අන්තර්ජාතික ආයතන/විශ්ව විද්‍යාල මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ පුහුණුවක් ලබා ඇත. ඔහු විසින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) රාජ්‍ය පරිපාලනය සහ පොදු කළමනාකරණ සහ හැකියා ගොඩනැගීමේ වැඩසටහන් මගින් සහතිකපත් ලබා ඇත.

ජූඩ් නිලුසන් මහතා, රාජ්‍ය අංශයේ වසර 20 ක අත්දැකීම් සහිත ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකි. ඔහු විසින් සිය රාජ්‍ය සේවය තුළදී මහා භාණ්ඩාගාරයේ සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ කාර්යාලයේ විවිධ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දරන ලදී.



වෙනත් වර්තමාන තනතුරු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ ජාතික වික්‍රම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට නම් කරන ලදී.

**මීට පෙර දැරූ තනතුරු**  
2015-2020 කාලය තුළ කැබිනට් අමාත්‍යවරුන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා රේගුවේ සුරාබදු අධ්‍යක්ෂ/නියෝජ්‍ය අධ්‍යක්ෂ, ග්‍රම වාසනා අරමුදල් මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, මූල්‍ය අධ්‍යයන ඇකඩමිය (MILODA) ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ජාතික උද්භිද උද්‍යාන භාර අරමුදල, සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, පළාත් පාලන ණය මණ්ඩලය, ශ්‍රී ලංකා යොවුන් සේනාංකය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) සහ රාජ්‍ය සේවකයන්ගේ අනන්‍යතා අර්ථසාධක අරමුදල වැනි රජය සතු ආයතනයන්හි මහා භාණ්ඩාගාරය නියෝජනය කරන ලදී.

**එම් පී ඒ ඩබ්ලිව් පීරිස් මහතා**  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

**පත්කරන ලද දිනය**  
2020 ඔක්තෝබර් 12

**නිපුණතා සහ අත්දැකීම්**  
පීරිස් මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධි ලාභියෙකු වන අතර, වෘත්තීය බැංකුකරුවන්ගේ ආයතනය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සංවර්ධන හා පුහුණුවීම් ආයතනය යන ආයතනවල සාමාජිකයෙකු ද වේ.

**වෙනත් වර්තමාන තනතුරු**  
අධ්‍යක්ෂ NSB ආර්ථික මැනවීමේ කමිටුවේ ලිමිටඩ්, අධ්‍යක්ෂ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL), අධ්‍යක්ෂ ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA), අධ්‍යක්ෂ ශ්‍රී ලංකා මූල්‍ය මඹිබ්බිස්මන් (FOSL).

**මීට පෙර දැරූ තනතුරු**  
පීරිස් මහතා වෘත්තීය සුදුසුකම් ලත් බැංකුකරුවෙකු වන අතර සිය වෘත්තීයෙහි නිපුණතා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අනුයුක්ත වූ ඔහුගේ බැංකු සේවා කාලය වර්ෂ 33 ක් දක්වා විහිදීයයි. මෙම කාල පරිච්ඡේදය තුළ ඔහු බැංකුවේ බොහෝ අංශවල සේවය කළ අතර, ශාඛා මෙහෙයුම්, ශාඛා පරිපාලන, පාරිභෝගික ණය (Retail Credit), ජාත්‍යන්තර බැංකු, තැපැල් බැංකු වැනි අංශවල ශාඛා කළමනාකරු, කලාප කළමනාකරු, සහකාර සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරුවල සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ඔහු පත්කිරීමට පෙර කටයුතු කර ඇත.

**අනුපමා මුහන්දිරම් මිය**  
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

**පත්කරන ලද දිනය**  
2016 දෙසැම්බර් 06

**නිපුණතා සහ අත්දැකීම්**  
නීතිඥවරයක් වන අනුපමා මුහන්දිරම් මහත්මිය එක්සත් රාජධානියේ කාර්ඩිත් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් නීතිපති උපාධියක්, ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් සහ නීති අධ්‍යාපනය පිළිබඳ ශ්‍රී ලංකා සංස්ථාපිත කවුන්සිලයෙන් බැංකු සහ රක්ෂණය පිළිබඳ පශ්චාත් නීතිඥ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇත. දැනට ඇය වරලත් ආයතනික ලේකම්වරයෙකු ලෙස සුදුසුකම් ලැබීම සඳහා අවශ්‍ය සුදුසුකම් හදාරමින් සිටියි.

2016 දෙසැම්බර් 6 වන දින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් තනතුරට පත්වීමට ප්‍රථම ඇය 2015 නොවැම්බර් මස සිට 2016 දෙසැම්බර් මස දක්වා අධ්‍යක්ෂ මණ්ඩල සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කළාය. එසේම, ඇය 2015 සිට 2017 දක්වා වූ කාල සීමාව තුළදී NSB ආර්ථික මැනවීමේ කමිටුවේ ලිමිටඩ්හි සමාගම් ලේකම් වශයෙන්ද කටයුතු කළාය. ඒ මහත්මියගේ වසර 25 කට වැඩි බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් අතුරින් වසර 18 කට වැඩි කාල සීමාවක් ඇය මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරියෙකු හා අධ්‍යක්ෂ මණ්ඩල සහකාර ලේකම්වරයකු ලෙස සේවය කර ඇත.

මුහන්දිරම් මහත්මිය සබරගමුව විශ්වවිද්‍යාලයේ බාහිර කටීකාවාර්යවරයක් (වෘත්ති නීතිය) ලෙසද සේවය කරන අතර ශ්‍රී ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩල/සමාගම් ලේකම්වරුන්ගේ සංගමයේ නිර්මාතෘ ලේකම්වරිය වේ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා









පාලනය

සහ සාකච්ඡා විශ්ලේෂණය කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

වටිනාකම් අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ වාර්ෂික වාර්තාව 2021

-  BHRRC - අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ සභාපති
-  BHRRC - අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ සාමාජික
-  BAC - අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති
-  BAC - අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සාමාජික
-  BNC - අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ සභාපති
-  BNC - අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ සාමාජික
-  BIRMC - අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සභාපති
-  BIRMC - අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජික

# ආයතනික කළමනාකාරිත්වය

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



**එම් පී ඒ ඩිනිලිව පිරිස් මහතා**  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී



**කේ රවීන්ද්‍රන් මහතා**  
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී



**සී එස් ජේසුධාන මෙය**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය සහ අන්තර් ජාතික)



**ජී ඒ ඒ ඩී ඩී සිල්වා මෙය**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (භාණ්ඩාගාර)



**කේ කේ වී වී එල් ඩිනිලිව කරුණානිලක මහතා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි සහ අයකර ගැනීම්)



**ජී ඩිනිලිව ඊ ජයවීර මහතා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන)



**එම් එන් ඒ ප්‍රනාන්දු මෙය**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන)



**ඒ කේ එල් ඉලේසිංහ මහතා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ) ප්‍රධාන තොරතුරු නිලධාරී



**එම් ඒ ගෝමස් මිය**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)



**ඩබ් එම් ආර් ඩී වීරකෝන් මහතා**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිපාලන)



**කේ ඩී ජයනිලක මිය**  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති)



**ටී එච් එස් අනපත්තු මහතා**  
වැඩිලඟ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්, ආයතනික සැලසුම් සහ කළමනාකරණ තොරතුරු පද්ධති)



කේ එම් ඩිනි එච් කරුණාරත්න මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී (ඉංජිනේරු)



ජේ එච් ටී චන්ද්‍රරත්න මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී (ඉංජිනේරු)



එච් එම් එස් එල් ප්‍රනාන්දු මිය  
සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)



එ එල් එ භලිම මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)



ඩබ්ලිව් පී යූ එ ජී සිල්වා මිය  
සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)



ආර් එ එන් එන් විජේසිංහ මිය  
සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)



කේ එස් විරසේන මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන)



අයි කේ එල් සසී මහේන්ද්‍රන් මිය  
අනුකූලතා නිලධාරී



ආර් පී එ එම් පී රාජනායක මිය  
ප්‍රධාන අවදානම් නිලධාරී

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්මාණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
→
ජාතික ඉතිරිකිරීමේ ලාංඡනය   වාර්ෂික වාර්තාව 2021

අතිරේක  
තොරතුරු

මූලා චාරිත‍්‍ර

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම්  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ ලැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



**ඩී ඩී වික්‍රමසිංහ මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)



**සී ඩබ් පතිරණ මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී (උපකාරක සේවා)



**එම් සී රාජපක්‍ෂ මහතා**  
සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්‍ෂණ)



**එස් ඩබ් ඒ වීරසිංහ මිය**  
සහකාර සාමාන්‍යාධිකාරී (භාණ්ඩාගාර)



**එල් සී සේනානායක මහතා**  
සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්‍ෂණ)



**එම් ඒ පී මුහන්දිරම් මිය**  
අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලේකම්



**එම් ඩී සුරන්ජන මහතා**  
සහකාර සාමාන්‍යාධිකාරී (විගණන)

එච් ආර් කරුණාමුනි මිය  
කලාප කාර්යාලය (බස්නාහිර 2)  
කලාප කළමනාකරු

ඩී සී ඔලබොඩුව මයා  
කලාප කාර්යාලය (වයඹ)  
කලාප කළමනාකරු

සී එන් ඒකනායක මිය  
කලාප කාර්යාලය (බස්නාහිර 1)  
කලාප කළමනාකරු

ඒ එම් සී අත්තනායක මිය  
කලාප කාර්යාලය (සබරගමුව)  
කලාප කළමනාකරු

එස් සිවසෝරුපන් මයා  
කලාප කාර්යාලය (නැගෙනහිර)  
කලාප කළමනාකරු

එන් බහිරුදන් මයා  
කලාප කාර්යාලය (උතුර)  
කලාප කළමනාකරු

එස් බී සුරංග මයා  
කලාප කාර්යාලය (දකුණ)  
කලාප කළමනාකරු

ජ් හපුආරච්චි මිය  
කලාප කාර්යාලය (මධ්‍යම)  
කලාප කළමනාකරු

එච් එම් ජී පී ජේ හේරත් මයා  
ණය අංශය  
ප්‍රධාන කළමනාකරු

ඒ බී සී ආර් විජයපාල මයා  
ශාඛා කළමනාකරණ අංශය  
ප්‍රධාන කළමනාකරු - උකස්

එම් ටී ජී සුසිල් කුමාර මයා  
ජාත්‍යන්තර බැංකු අංශය  
ප්‍රධාන කළමනාකරු

කේ ටී එස් එස් ගුණවර්ධන මයා  
ආරක්ෂක අංශය  
ප්‍රධාන කළමනාකරු

ඩී එල් පී අඛයසිංහ මයා  
සීමාසහිත එන්එස්බී අරමුදල් කළමනාකරණ සමාගම  
ප්‍රධාන විධායක නිලධාරී

එම් ඩබ්ලිව් කේ සී ද සිල්වා මයා  
භාණ්ඩාගාර අංශය  
ප්‍රධාන කළමනාකරු

කේ ඩී කේ කේ විජයවර්ධන මයා  
කාඩ් මධ්‍යස්ථානය  
ප්‍රධාන කළමනාකරු

ඩී එම් සී පී බී දිසානායක මයා  
සාමාන්‍යාධිකාරී අංශය  
ප්‍රධාන කළමනාකරු

ඒ පී ආර් ද සොයිසා මයා  
තොරතුරු තාක්ෂණ අංශය  
ප්‍රධාන කළමනාකරු (තොරතුරු පද්ධති ආරක්ෂාව)

එස් එස් ජේ පී එස් ද සිල්වා මිය  
මුදල් හා සැලසුම් අංශය  
ප්‍රධාන කළමනාකරු

එච් එස් පී රණවීර මයා  
මුදල් හා සැලසුම් අංශය  
ප්‍රධාන කළමනාකරු

එස් ඒ එම් ඒ සී ජේ එස් කේ සේනාරත්න මිය  
නීති අංශය  
ප්‍රධාන කළමනාකරු

එස් ඒ ඒ බටුවන්තුඩාව මයා  
ණය අංශය  
ප්‍රධාන කළමනාකරු

ඩී ඒ ටී ටී ජේවන්ත මිය  
කිරිබත්ගොඩ ශාඛාව  
ශාඛා කළමනාකරු

එස් එච් ඒ එස් කුමාර මිය  
සේවාවසාන ප්‍රතිලාභ අංශය  
ප්‍රධාන කළමනාකරු

එන් අයි ගුණතිලක මිය  
ණය අංශය  
ප්‍රධාන කළමනාකරු

එච් ඩී යූ සුසන්ත කුමාර මයා  
මහනුවර ශාඛාව  
ශාඛා කළමනාකරු

පී ඒ ජී එල් හේමාල් මයා  
වෙනත්ප්‍රව ශාඛාව  
ශාඛා කළමනාකරු

ජේ එම් ඒ කේ ජයසිංහ මිය  
නගර ශාඛාව  
ශාඛා කළමනාකරු

කේ බී එන් සී කුමාර මිය  
මුදල් හා සැලසුම් අංශය  
ප්‍රධාන කළමනාකරු

ඒ එම් ජී අලහකෝන් බණ්ඩා මයා  
ගම්පහ ශාඛාව  
ශාඛා කළමනාකරු

ටී බී පී පෙරේරා මයා  
මානව සම්පත් අංශය  
ප්‍රධාන කළමනාකරු (පිරිස්)

එම් ටී හුසේන් මයා  
තොරතුරු තාක්ෂණ අංශය  
ප්‍රධාන කළමනාකරු (තොරතුරු  
සන්නිවේදන තාක්ෂණ මෙහෙයුම්)

කේ සී ත්‍යානන්දන් මිය  
චුන්නාකම් ශාඛාව  
ශාඛා කළමනාකරු

එම් ඩී ටී පෙරේරා මිය  
අලෙවි අංශය  
ප්‍රධාන කළමනාකරු

ඩබ් ඊ සී පෙරේරා මිය  
අවදානම් කළමනාකරණ අංශය  
ප්‍රධාන කළමනාකරු

ජේ එල් පී මංජුල මයා  
අවදානම් කළමනාකරණ අංශය  
ප්‍රධාන කළමනාකරු

අතිරේක  
තොරතුරු

මූල්‍ය චාරිත්‍ර

පාලනය

සහ  
සාකච්ඡා  
කළමනාකරණ සාකච්ඡා  
විශ්ලේෂණය

පවතින  
වර්තමාන  
අපගේ නිර්මාණය කිරීමේ  
සාකච්ඡා

පුර්විකාව

අතිරේක තොරතුරු

මූලාසනය

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## සභාපතිනියගේ පණිවිඩය

පොදුවේ මුළු මහත් ලොවට ද අපගේ ව්‍යාපාරික කටයුතු හා අප පාර්ශ්වකරුවන් කෙරෙහි ද අහිතකර බලපෑමක් එල්ල කරමින් 2020 වර්ෂයේදී කොවිඩ්-19 ගෝලීය වසංගතය ඇරඹිණි. ගෙවුණු වසර ද අවිවාදයෙන්ම කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ වසරක් වූ අතර එහි විවිධ අතුරුඵල වලට මුහුණ දෙන අතර නව සාමාන්‍යකරණයට යුහුසුළුව හැඩගැසීමට අපට සිදුවිය. මේ වනවිට කොවිඩ්-19 අපගේ මෙහෙයුම් ක්‍රියාවලියෙහි කොටසක් බවට ද ජීවන රටාවේ අංගයක් බවට ද පත්ව ඇති හෙයින් අපි අපගේ චින්තනය වෙනසකට ලක්කර සිටින්නෙමු.

වසංගතයෙන් ඔබට අවධානය යොමු කරන විට දීර්ඝකාලීනව ව්‍යාපාරික කටයුතු සඵල කරගත හැකි ලෙස ස්ථානගත වන අතර අපගේ කෙටිකාලීන උපාය මාර්ග, සංවේදී හා අවිනිශ්චිතතාවයන්ට ප්‍රතිචාර දක්වන සුළු විය යුතු බවද වටහා ගෙන සිටීමු. අප හමුවේ ඇති වත්මන් ව්‍යාධිවරණයට ඔබට පිහිටි අප විසින් නිර්මාණය කළයුතු වන අනාගතය පිළිබඳ සලකා බලන විට, කළමනාකාරිත්වය සමඟ කටයුතු කිරීමේදී අපගේ ව්‍යාපාරික කටයුතුවල නිරසාර බව හා කම්පනවලට ඔරොත්තුදීමේ හැකියාව ආරක්‍ෂා කර ගැනීමටත්, වර්ධනය කර ගැනීමටත් අවශ්‍ය තීරණ ගැනීමෙහිලා විධායක නායකත්වය සක්‍රියව නිරතවී ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලයේ විශ්වාසයයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුගතව සැබවින්ම කටයුතු කිරීමේදී මෙන්ම ගෝලීය වසංගතයේ බලපෑම් වලින් මිදීමට ශ්‍රී ලංකාවට සහායවීමට ද අත්‍යවශ්‍ය මූලික සාධකයක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යහපාලනය සහ පාර්ශ්වකරුවන්ගේ නියැලීම පිළිබඳ අවධානය තවදුරටත් යොමු කෙරෙයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියුතු ප්‍රධාන ආයතනික පාලන ක්‍රියාකාරකම් පහත දක්වා ඇත.

## ශක්තිමත් පාලන පරිචයන් තහවුරු කිරීම මගින් වටිනාකම් රැකගැනීම

අර්බුදකාරී සමයන් හමුවේ ශක්තිමත් පාලනය, අතිශයින් වැදගත් වී තිබේ. යම් ආයතනයක දීර්ඝකාලීන නිරසාරභාවයට අහිතකර විය හැකි ප්‍රතික්‍රියාජනක ප්‍රවේශයකට පෙළඹවීමට අර්බුද හේතුකාරක විය හැකිය. කෙසේ වුවද පැහැදිලිව විස්තර කර දක්වන අරමුණට සරිලන, මනා අවදානම් කළමනාකරණයකින් සමන්විත පාලන රාමුවක්, සවිස්තරාත්මක තීරණ ගැනීමකට ආධාරකයකි. වටිනාකම් උත්පාදනය සඳහා බැංකුවේ දිශානතිය සම්බන්ධයෙන් කළමනාකාරිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩලය අතර පෙළ ගැස්මක් ඇති කරලීමට අප පාලන

කාර්ය රාමුව සමත් වෙයි. කඩිනම් තීරණ ගැනීමේ අවශ්‍යතාව පවතින ව්‍යාධිවරණයක් තුළ මෙවන් පෙළ ගැස්මක් වැදගත් වෙයි. වසංගත තත්ත්වය හමුවේ අපගේ ආයතනික පාලන රාමුව කම්පනවලට ඔරොත්තු දෙමින් බැංකුවට රුකුලක් වූ බව මම තරයේ ම විශ්වාස කරමි. ක්ෂණික බලපෑම් වලින් බැංකුව හා පාර්ශ්වකරුවන් මුදා ගැනීමටත්, අනාගතය මැනවින් ස්ථානගතවීමට මඟ පෙන්වමින් ශක්තිමත් උපායමාර්ගික දිශානතියක් සඳහා සහතික කරවීමටත් හැකි ලෙස යුහුසුළු තීරණ ගැනීම් සඳහා පාලන කාර්ය රාමුව උපකාරී විය.

## අධ්‍යක්ෂ මණ්ඩලයේ විවිධත්වය හා ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම

ශ්‍රී ලාංකිකයන් තුළ ඉතිරිකිරීමේ සංස්කෘතිය ස්ථාපිත කරනු වස් ශක්තිමත් වරමක් සහිත දේශයේ ඉතිරිකිරීමේ යෝධයා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ විවිධත්වය හා ස්වාධීනත්වය වැඩිදියුණු කිරීමේ ගමනක නියැලී සිටියි. කුසලතා, අත්දැකීම් හා ස්ත්‍රී පුරුෂභාවය අතින් විවිධත්වයක් ඇති ශක්තිමත් අධ්‍යක්ෂ මණ්ඩලයකින් අපි සමන්විත වෙමු. එමෙන්ම අප අධ්‍යක්ෂවරුන්ගේ සුවිශේෂී කුසලතා හා පළපුරුද්ද අපගේ කමිටු හරහා වඩාත් කාර්යක්ෂම ලෙස වටිනාකම් උත්පාදනයට හැකි ලෙස දායක කර ගැනීමට අපට හැකි විය. සභාපතිනිය ලෙස අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ගැනීමේදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර ඇති ගුණාත්මක සංවාද හා සහභාගිත්වය පිළිබඳ මම ආධිමිඛර වන්නෙමි. අපගේ පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් අප සතු වගකීම පිළිබඳ ඇගයීමක් ද ගැඹුරු අනෙහානු ගරුත්වයක් ද පෙරදැරුව අදාළ කරුණු පිළිබඳ ගුණාත්මක සංවාද විවාද වලින් අනතුරුව තීරණවලට එළැඹීම සිදුවෙයි.

## පාර්ශ්වකරුවන්ගේ නිරතවීම

වටිනාකම් උත්පාදන ක්‍රියාවලියේ නිරත සියලු පාර්ශ්වකරුවන් නිරතවීමවල වටිනාකම් අධ්‍යක්ෂ මණ්ඩල හඳුනාගනු ලබයි. බැංකුවේ වගකීම් ඉටු කරමින් පාර්ශ්වකරුවන්ට හා ප්‍රජාවට ඇති යුතුකම් ඉටු කරලීම අපගේ අරමුණට පාදක වෙයි. පාර්ශ්වකරුවන්ගේ අභිමතාර්ථ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලබන ආකාරය පිළිබඳ විස්තර තවදුරටත් [☞](#) පිටු අංක 67 - 75 හි දක්වා ඇත.

## අධ්‍යක්ෂ මණ්ඩල නව උපායමාර්ග සමාලෝචනය

බැංකුවේ නව උපාය මාර්ග සැලසුම් කිරීම වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය බෙහෙවින් කැපවී සිටියි. 2021 වසර තුළ ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා පිළිබඳ වැඩිදුර විස්තර [☞](#) පිටු අංක 50 - 66 හි දැක්වේ.

## ආයතනික සංස්කෘතිය

මෙම වර්ෂය තුළ වටිනාකම් පෙරදැරි කරගත් ආයතනික සංස්කෘතියක් සංවර්ධනය කිරීමේ සක්‍රිය භූමිකාව රඟ දැක්වීමට අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියා කරන ලදී. ආයතනික සංස්කෘතිය සංවර්ධන ක්‍රියාවලිය ඇගයීම, අධීක්ෂණය පිළිබඳ විස්තර තවදුරටත් [☞](#) පිටු අංක 189 හි සඳහන්ය.

## අධ්‍යක්ෂ මණ්ඩලය හා අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු ඇගයීම

අධ්‍යක්ෂ මණ්ඩලයේ හා අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු පිළිබඳ වාර්ෂික ඇගයීමක් මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක කෙරිණි. මෙම ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා [☞](#) පිටු අංක 202 වෙත යොමු වන්න.


## ආයතනික පාලන නියාමනය

බලපත්‍රලාභී විශේෂිත බැංකු පිළිබඳ 2007 අංක 12 දරණ බැංකු පනතේ නියාමන හා බැංකුවේ අනුකුලතාවය පිළිබඳ විස්තර [☞](#) පිටු අංක 422 - 441 හි දැක්වා ඇත. තවද, [☞](#) පිටු අංක 442 හි දැක්වෙන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය මගින් නිකුත් කළ ආයතනික පාලනය පිළිබඳ යහ පරිව සංග්‍රහය බැංකුව විසින් ස්වේච්ඡාවෙන් අනුගමනය කරන ලදී.

*Keasila Jayawardana*

කේම්ලා ජයවර්ධන මිය සභාපතිනිය

2022 මාර්තු 24 කොළඹ



### වටිනාකම් උත්පාදනය සඳහා අපගේ ආයතනික පාලන දර්ශනය

සිය වටිනාකම් උත්පාදන ගමනේදී පාලනය, ආචාරධර්ම හා විශ්වසනීයත්වය යන අංශයන්හි ඉහළම ප්‍රමිතීන් රැකගැනීමටත්, එමගින් වටිනාකම් වල ක්ෂයවීම අඩු කිරීමටත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව කැප වෙයි. අපගේ පාලන දර්ශනය හුදු ව්‍යවස්ථාපිත හා නියාමන අනුකූලතාව ඉක්මවන්නකි. අපගේ පාලන පරිචයන් අධ්‍යයන වැඩිදියුණු කිරීමට හා ඒ සියල්ල අපගේ ව්‍යාපාරික කටයුතු හා පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා හා පෙළ ගැස්වෙන බවට සහතිකවීමට අප කැප වෙමු. ඉදිරියට යන

ගමනේදී නිරසාර වටිනාකම් උත්පාදනයකට වගබලා ගැනීම සඳහා අවදානම් කළමනාකරණ කාර්ය රාමු, ශක්තිමත් ආයතනික පාලන හා ඉහළ බැංකු පරිචයන් උපයෝගී කර ගනිමු. නිරසාර සංවර්ධනයක් අත්පත් කර ගැනීමේ සමස්ත පරමාර්ථය පෙරදැරිව ඒකාබද්ධ වින්තන දර්ශනය හමුවේ පාලනය වෙනුවෙන් බහුවිධ ප්‍රවේශයක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යොදාගනු ලබයි. ආර්ථිකය, සෞඛ්‍යය (කොවිඩ්-19 වසංගතයේ බලපෑම) මූල්‍ය සේවා ක්ෂේත්‍රයෙහි ඩිජිටල් පරිවර්තනය වැඩිදියුණු කරන ලද දත්ත සුරක්ෂණ අවශ්‍යතා හා නව සාමාන්‍ය ආදි සාධකවල විවිධත්වය පිළිබඳ අවබෝධයෙන් පසුවන අතරම පාර්ශ්වකරුවන්ගේ උත්තතිය උදෙසා අප විසින් උපයෝගී කරගනු ලබන පරිචයන් සමාලෝචනය කෙරෙයි.

නිරන්තරයෙන් වෙනස්වන සංකීර්ණ නියාමන වාතාවරණයකදී නියාමන පරිසරයේ වෙනස්කම්වලට සක්‍රීයව මුහුණදෙන අතර යහපාලන පරිචයක් ශක්තිමත් කිරීම සඳහා බැංකු වෙතින් එකී වෙනස්කම්වලට යුහුසුළුව අනුගතවීමට අපේක්ෂිතය. වැඩි වගවීම, ශක්තිමත් අවදානම් කළමනාකරණය, කාර්යසාධන සංස්කෘතිය, විනිවිදභාවය, ආචාරධර්ම හා කාර්යක්ෂම නායකත්වය හා වැඩිදියුණු වූ වටිනාකම් උත්පාදනය හරහා අප වටිනාකම් අනුව ක්‍රියා කිරීමට යහපාලනය දායක වනු ඇත.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### ආයතනික පාලනය හා කාර්ය රාමුව පිළිබඳ අපගේ ප්‍රවේශය

ආයතනික පාලනය කෙරෙහි අපගේ ප්‍රවේශය මගින් ඒකාබද්ධ චින්තනය හා තීරණ ගැනීම් ප්‍රවර්ධනය වෙයි. ඒ ඔස්සේ උපායමාර්ගික නිමැවුම් කුලනය කිරීම, තීරණ වූත් පොදු වටිනාකම් නිර්මාණය කිරීම හා ආරක්‍ෂා කිරීම තුළින් බැංකුව, පාර්ශ්වකරුවන් හා සමාජය යන කොටස්වල අභිමතාර්ථ කුලනය කිරීමත් සිදු කෙරෙයි. නිසි තීරණ ගැනීම සඳහා වගවීම, කාර්යක්‍ෂම වැඩ බෙදීම, ප්‍රමාණවත් අධීක්‍ෂණය මත පදනම් වූ පාලන ප්‍රවේශයක් අපි අනුගමනය කරමු. අධ්‍යක්‍ෂ මණ්ඩලය හා ආයතනික කළමනාකාරිත්වය විසින් ඉදිරිපත් කරනු ලබන ආදර්ශ ප්‍රකාර මෙන්ම බැංකුවේ සේවා නියුක්තිකයන් විසින් අනුගමනය කරන වටිනාකම් හා හැසිරීම් මත ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාලනය ඉහළ සිට හැඩගැස්වෙයි.

අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යභාරය වනුයේ උපායමාර්ගික දිශානතියක් පතවා, ප්‍රත්‍යාවේෂී අවදානම් පිළිබඳ අවබෝධය සහිත, වගවීම් සහිතව කුලනාත්මක ප්‍රතිඵල පාර්ශ්වකරුවන්හට හිමිකරදීම පිණිස කොටස් හිමියන් නියෝජනය කිරීමයි. ගනුදෙනුකරුවන්හට නොකඩවා සහායවීමත් තීරණ වර්ධනයක් ළඟාකර ගැනීමත් සඳහා අප හොඳින් ස්ථානගතව සිටින බව සහතික කර ගැනීමත් බැංකුවේ මෙහෙයුම් අධීක්‍ෂණයන් සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලය ප්‍රමුඛතාව දෙනු ලබයි.

යහපරිවයන් වැළඳගත් මනාව පාලිත බැංකුවක් විසින් පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය දිනාගන්නා බවත්, ප්‍රාග්ධන පිරිවැය අඩු කරන බවත් අන්තර්ග්‍රාහී යහපාලන කාර්ය රාමුවක් ගොඩනංවන බවත් අධ්‍යක්‍ෂ මණ්ඩලය දැනුවත් සාධකයකි.

අප අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතිය ලද පාලන කාර්ය රාමුව, සියලුම බැංකු මෙහෙයුම් තුළ අන්තර්ගත අතර වගකීම් සහගත හැසිරීම හා ප්‍රතිචාරාත්මක තීරණ ගැනීම සඳහා පැහැදිලි දිශානතියක් සපයනු පිණිස සැලසුම් කර ඇත. අපගේ කාර්යරාමුව ප්‍රතිපත්ති පහත කරුණු සඳහා ක්‍රියාත්මකය.

- අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමත අවදානම් අභිරුචි සීමාව ඇතුළත අවදානම් හා ප්‍රතිලාභ අතර විචක්‍ෂණශීලී කුලනයක් රඳවා ගැනීමට හැකි උපාය මාර්ගික අවස්ථාවන්හි අප නිරතවන බවට සහතිකවීම.
- විෂමාවාර හෝ ආචාරධර්ම විරෝධී හැසිරීම් හේතුවෙන් මූල්‍යමය අලාභයක් හෝ කීර්තිනාමය හානිවීම් වළක්වාලීමට කාර්යක්‍ෂම පාලනයක් සැපයීම.
- ආචාරධර්ම සහගත ව්‍යාපාරික පරිවයන් අප වෙළඳපළ තුළ හා අතර මනාව පවතින බවට සහතිකවීමට හැකි ලෙස නිවැරදි ව්‍යාපාරික කටයුතු නිවැරදි අයුරින් ඉටු කිරීමේ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම.

- අපගේ ඇල්මැති පාර්ශ්වයන්ට සහ සමාජයට අනාගතයේදී ප්‍රතිලාභ ලැබෙන පරිදි වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු වශයෙන් වර්තමානයේ වඩාත් විශ්වාසීඳායක ලෙස සම්පත් වැඩිදියුණු කිරීම හා කාර්යක්ෂම ලෙස වෙන්කිරීමේ නීත්‍යානුකූල බවට සහයවීම.

### අප පාලනය කරනු අයුරු

අන් අය වෙත ගෞරවය, පෞද්ගලික හා ආයතනික විශ්වසනීයත්වය, ආචාරධර්ම සහගත ප්‍රමිතීන්ට ඔබේ දෙන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා තුඩු දෙන සුළු ඉහළම තලයේ ආයතනික පාලනයකට අපි කැප වී සිටිමු. වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු වීමට ඇති අපගේ අරමුණ මත නියාමන අවශ්‍යතා, ස්වේච්ඡා කරන හා බැංකුවට අදාළ අභ්‍යන්තර ආයතනික පාලන සංසංක අප විසින් අනුගමනය කෙරෙයි.

නියාමන කාර්යරාමුව

- 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එහි සංශෝධන
- 1988 අංක 30 දරන බැංකුකරණ පනත සහ එහි සංශෝධන
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කර ඇති සියලු නියාමන, විශේෂයෙන් ආයතනික පාලනය පිළිබඳ 2007 අංක 12 දරණ බැංකු පනත් නියාමනය
- 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සහ එහි සංශෝධන
- 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල පනත
- ශ්‍රී ලංකාවේ පොදු ව්‍යවසාය සඳහා ආයතනික පාලනයේ යහපරිව සංග්‍රහය
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්‍ෂවරුන්ගේ ප්‍රකාශය පිළිබඳ බැංකුවල අධ්‍යක්‍ෂවරුන් උදෙසා වන මාර්ගෝපදේශය

බැංකුවට අදාළ ස්වේච්ඡා නීති සංග්‍රහ

- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කළ ආයතනික පාලනය පිළිබඳ යහපරිව සංග්‍රහය (LB පිටු අංක 442- 446)


අභ්‍යන්තර උපාංග

- අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හා අධ්‍යක්‍ෂ මණ්ඩල අනුකමීටුවල විෂය ක්ෂේත්‍රය
- සේවක ආචාර ධර්ම පද්ධතිය
- අධ්‍යක්‍ෂ මණ්ඩල ආචාර ධර්ම පද්ධතිය
- අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් අනුමත ප්‍රතිපත්ති හා ක්‍රමවේද



ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාලන ව්‍යුහය

රූපසටහන 24



- පත්කිරීම් ප්‍රවාහය
- වගකීම් ප්‍රවාහය (සෘජු)
- - - - පරිපාලන ප්‍රවාහය
- සංවාදය

CMC ආයතනික කළමනාකරණ කමිටුව  
 ALCO වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව  
 CC ණය කමිටුව  
 IC ආයෝජන කමිටුව  
 EC ගිණිකම් කමිටුව  
 TNIC ටෙන්ඩර් සහ නව ආයෝජන කමිටුව  
 PRC කාර්යසාධන සමාලෝචන කමිටුව

BOSC ශාඛා මෙහෙයුම් නියාමන කමිටුව  
 ITSC තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව  
 MKTC අලෙවිකරණ කමිටුව  
 ORMC මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව  
 PDC නිමැවුම් ප්‍රවර්ධන කමිටුව  
 HRC මානව සම්පත් කමිටුව  
 CPC<sub>Major</sub> ආයතනික ප්‍රසම්පාදන කමිටුව (මහා පරිමාණ)

CPC<sub>Minor</sub> ආයතනික ප්‍රසම්පාදන කමිටුව (සුළු පරිමාණ)  
 EPC විධායක ප්‍රසම්පාදන කමිටුව  
 CSRSC ආයතනික සාමාජයීය වගකීම් සහ කිරසාරත්ව කමිටුව  
 SMC ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුව  
 ISC තොරතුරු තාක්ෂණ ආරක්ෂණ කමිටුව

අතිරේක තොරතුරු

මූලාසාර

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ කිරිසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

මනාව නිර්වචන අපගේ ආයතනික ව්‍යුහයන් කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වටිනාකම් නිර්මාණය හා ආරක්ෂා කිරීමට බැංකුව සතු හැකියාවට සහාය වීම පිණිස ස්ථානිතය මනා ලෙස සැලසුම් කරන ලද පාලන ව්‍යුහය හා ක්‍රමවේද මගින් බැංකුව මනා ලෙස කළමනාකරණය කෙරෙන හා පාලනය වන බවට සහතික වේ. දීර්ඝ කාලීන තිරසාර සංවර්ධන හා වර්ධනයක් සහතික කිරීමට අවැසි ලෙස අවදානම් කළමනාකරණය හා ඇගයීමට මෙමගින් හැකියාව ලැබේ. බැංකුවේ කටයුතු හා කාර්ය සාධනය සම්බන්ධයෙන් අවසන් වගකීම හා වගවීම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වන අතර ආචාර ධර්ම මත පදනම් වූ හැසිරීම් අතින් ඉහළතම ප්‍රමිතියට අනුකූල වන බවට එය වගබලා ගනියි. කාර්යරාම මගින් පනවනු ලබන තීරණ ගැනීමේ අයිතිය හා පැහැදිලිව නිර්වචන නියෝග අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය ඇතැම් කාර්යභාරයන් අනුකමීටුව වෙත බෙදා දෙනු ලබයි. මෙහිදී අධ්‍යක්ෂ මණ්ඩල අනුකමීටුවල සහාපතිවරුන් වෙත අධ්‍යක්ෂ මණ්ඩල අනුකමීටුවල කාර්යම මුකාකාරිත්වය පිළිබඳ වගවීම පවරනු ලැබෙයි. අනු කමීටුව වෙත පැවරී ඇති කාර්යයන් පිළිබඳ ගැඹුරින් අවධානය යොමු වන බවට සහතික වන අතරම අධ්‍යක්ෂ මණ්ඩලයට සිය අවධානය යොමු කළයුතු කරුණු වෙත ප්‍රමාණවත් අවධානයක් යොමු කර තීරණවලට එළඹීමේ අවකාශය මෙමගින් ලැබේ.

බැංකුවේ කටයුතුවල හා දෛනික ව්‍යාපාරික කටයුතු කළමනාකරණය කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වෙත පවරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත උපාය මාර්ගික විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම, කළමනාකාරිත්වය හා කළමනාකාරිත්ව කමිටු වෙත පැවරේ. එකග වී ඇති අවදානම් මට්ටම ඇතුළත ඇති මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ වගකීම උපාය මාර්ගික ව්‍යාපාරික කව වෙත යොමු වේ.

කොවිඩ්-19 වසංගතය උත්සන්න වූ 2021 වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රතිචාර මගින් අපගේ ආයතනික කාර්ය රාමුවෙහි කථාභාවලට ඔරොත්තුදීමේ හැකියාව මොනවට කියා පායි.

☒ පිටු අංක 191 හි දක්වා ඇති 24 රූපසටහන මගින් බැංකුවේ පාලන ව්‍යුහය දක්වා ඇත.

**අධ්‍යක්ෂ මණ්ඩලය**

ඉහළම බලාධිකාරිය ලෙස අ.ම විසින් උපාය මාර්ග සැලසුම් කිරීම, ඒවා ක්‍රියාත්මක වන අයුරු අධීක්ෂණය බැංකුවේ වටිනාකම හා ප්‍රමිතිය, සංස්කෘතිය ස්ථාපිත කිරීම යන කටයුතු සිදු කරනු ලබයි.


බැංකුව විසින් කාර්යක්ෂම ලෙස අවදානම් කළමනාකරණය කරනු ලබන බවටත්, මූල්‍ය කාර්ය සාධනය අධීක්ෂණය කරනු ලබන බවටත් වාර්තාකරණය කරනු ලබන බවටත් යෝග්‍ය හා කාර්යක්ෂම සැලසුම් පවතින බව සහතික කරනු ලබන බවටත් අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගනියි. මෙම කාර්ය රාමුව තුළ බැංකුව



තුළ නව ව්‍යවසායකත්ව නායකත්වයක් ඇති කරලීමට දිරි ගැන්වෙයි. අධ්‍යක්ෂ මණ්ඩල තීරණ වලට විවිධත්වයක් ගෙන ඒමෙන් සහ කළමනාකාරිත්වය සාධනීය ලෙස අභියෝග යට ලක් කිරීම තුළින් තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම මගින් ඔවුහු අර්ථනව්‍ය ලෙස බැංකුවට දායකත්වය සපයති. අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම පැහැදිලි ලෙස බෙදියාම තුළින් කිසිදු එක් අධ්‍යක්ෂවරයකු හට තීරණය ගැනීමේදී අනවශ්‍ය බලයක් නොලැබීමට වගබලා ගැනෙයි.

1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ හා එහි සංශෝධන වල ප්‍රතිපාදක ප්‍රකාර අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වී තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියයෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් බලතල හා පැවරී ඇති වගකීම් විස්තර වෙයි. අභ්‍යන්තර පාලන කළමනාකරණ පද්ධති මූල්‍ය කාර්යසාධනය හා බැංකුවේ මෙහෙයුම් කාර්ය සාධනය පිළිබඳ වගවීම, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආයතනික කළමනාකාරිත්වයෙන් අපේක්ෂා කරන අතර කළමනාකාරිත්වයද අධ්‍යක්ෂ මණ්ඩලය හා විවෘතව විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කරමින් සියලු වැදගත් කරුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානයට අවශ්‍ය පරිදි යොමු කරවයි. අධ්‍යක්ෂ මණ්ඩලය හා ආයතනික කළමනාකාරිත්වය අතර ගැඹුරු අන්තර් ගනුදෙනුවක් පැවතීම මගින් බැංකුවේ තීරණ ගැනීමේ කියාවලිය ශක්තිමත් වීමද යෝග්‍ය පරිදි බලය තුළනාත්මක වීමද සහතික කරයි. මෙම කාර්යයන් අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා සුභද්‍රැයිලිබවවෙන් සිදු වෙයි.

**අධ්‍යක්ෂ මණ්ඩලයේ භූමිකාව, වගකීම් හා බලතල**

රූපසටහන 25





අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රඥාප්තිය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලයේ භූමිකාව, වගකීම් හා බලතල පහත පරිදි වේ.

**අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල**

- අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥාප්තිය මගින් පනවා ඇති සීමා හෝ බල පැවැත්වෙන නීති/නියාමන වලට යටත්ව බැංකුවට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් අවසාන තීරණ ගැනීමේ අධිකාරිය ලෙස කටයුතු කිරීම.
- බැංකුවේ අනුමත ප්‍රසම්පාදන සංග්‍රහයේ විධිවිධාන හා බලපැවැත්වෙන වෙනත් අදාළ නීති/නියාමන වලට යටත්ව මූල්‍යමය කරුණු සම්බන්ධයෙන් සුදුසු තීරණ වලට එළඹීම.
- සෑම මට්ටමකදීම වඩාත් වාසිදායක ව්‍යාපාරික ප්‍රවේශ අනුගමනය කර ඇති බවට සහතික වීම සඳහා බැංකුවේ සියළුම කටයුතු පාලනය කිරීම උදෙසා ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සම්පාදනය.
- වාර්තා කැඳවීම, කමිටුවක් පත් කිරීම හෝ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන වෙනත් සුදුසු ක්‍රමවේදයක් ඔස්සේ බැංකුවේ කාර්යසාධනය, කළමනාකරණය හෝ පරිපාලනයට අදාළ ඕනෑම කරුණක් විමර්ශනය කිරීම.

**අධ්‍යක්ෂ මණ්ඩලයේ භූමිකාව සහ වගකීම්**

- බැංකුවේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ නිරන්තර අධීක්ෂණය හා පිරික්සීම
- ඕනෑම අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටුවක්, අධ්‍යක්ෂවරයෙක්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හෝ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවරනු ලැබ ඇති බලතල ක්‍රියාත්මක කරන වෙනත් ඕනෑම කමිටුවක් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ මත පදනම්ව සුදුසු පියවර ගැනීම.
- බැංකුවේ කාර්යසාධනය සහ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ කාර්යසාධනය අධීක්ෂණය කිරීම හා ඇගයීම.
- සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ සහ අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුවේ යොමු කිරීමේ අනුදේශ වලට අනුකූලව ස්ථානගත කිරීම හා උසස්වීම් සිදු කිරීම.
- අධීක්ෂක මණ්ඩලයේ මගපෙන්වීම/ මාර්ගෝපදේශකත්වය අවශ්‍ය කෙරෙන ඕනෑම සාර්ව මට්ටමේ කටයුත්තක නිරත වීම

**අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය**

පුළුල් ලෙස වයස, ස්ත්‍රී පුරුෂභාවය, සංස්කෘතිය, අධ්‍යාපන පසුබිම, කුසලතා, අත්දැකීම් සහ දැනුම අතින් විවිධ වූ අධ්‍යක්ෂ මණ්ඩලයක් අප සතුය. මෙමගින් සාකච්ඡා, විවාද, අදානය, අභියෝග සහ කල්පනාකාරී ප්‍රතිඵල සඳහා සාරවත් පරිසරයකක් සපයයි. අප ක්‍රියාත්මක වන පරිසරය සැලකිල්ලට ගනිමින් අපගේ පාලන, සමාජ සහ නියාමන වගකීම් ඉටුකරන බව සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට කැපවී සිටී.

තමන් තෝරාගත් ප්‍රවීණතා ක්ෂේත්‍රයෙහි කැපීපෙනෙන වෘත්තීයවේදීන් වන සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන කරුණු පිළිබඳව විචාරය කිරීමේ නිපුණතාවයෙන් යුත් විධායක නොවන අධ්‍යක්ෂවරු සන්දේනකුගෙන් වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ. එක් අධ්‍යක්ෂවරයෙක් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් වූ අතර සෙසු අධ්‍යක්ෂවරු හය දෙනා ස්වාධීන නොවන හා විධායක නොවන අධ්‍යක්ෂවරු වූහ. අධ්‍යක්ෂ මණ්ඩලයේ නායකත්වය සහ එහි කාර්යක්ෂමතාව සහතික කිරීමේ සමස්ත වගකීම පැවරෙන්නේ සභාපතිවරයාටය. බැංකුව ඵලදායී ලෙස අවදානම් කළමනාකරණය කරන බව, මූල්‍ය කාර්යසාධන හා වර්තාකරණය නිරීක්ෂණය කරන බව සහ සාධනීය අභ්‍යන්තර පාලන හා ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සහතික කරනු ලබයි. මෙම රාමුව යටතේ බැංකුව තුළ ව්‍යවසායකත්ව නායකත්වය සැපයීම හා දිරිමත් කිරීමද සිදුකෙරේ.

**අධ්‍යක්ෂ මණ්ඩල නිපුණත්වය හා ප්‍රවීණතාව**

නිපුණත්වයේ හා ප්‍රවීණත්වයේ මනා සංකලනය, එක්සත් කණ්ඩායමක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ ඉදිරි උපායමාර්ග සහ වටිනාකම් නිර්මාණය කිරීමේ ක්‍රියාදාමයට මගපෙන්වීමේ හා ඉදිරියට ගෙනයාමේ හැකියාවෙන් සන්නද්ධ බව තහවුරු කරයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සතුව ඉහළ මට්ටමේ අවංකභාවයක්ද පාලනය පිළිබඳ ගැඹුරු අවබෝධයක්ද මූල්‍ය හා මූල්‍ය නොවන දැනුමින් අන්තර්ගත කුසලතාවයක්ද පැවතිය යුතුය. අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය, විශේෂයෙන් බැංකුකරණය, මූල්‍ය, ආර්ථික, පර්යේෂණ, සැලසුම්, උපායමාර්ග, සංවර්ධන, තොරතුරු තාක්ෂණ, සයිබර් ආරක්ෂණය, මානව ශාස්ත්‍ර, කළමනාකරණය, පරිපාලනය සහ ජාත්‍යන්තර සබඳතා යන අංශයන්හි නිපුණත්වයෙන් හා ප්‍රවීණත්වයෙන් යුතුය.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම් හා නිපුණතා වෙනත් කැපී පෙනෙන පත්කිරීම් හා අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවල සාමාජිකත්වය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තර පිටු අංක 180-183 දක්වා ඇතුළත් වේ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්සාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

පාඨක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

කුසලතා හා පළපුරුද්ද	ජා. ඉ. බැංකුවට අදාළත්වය
<p>නායකත්වය</p> <p>සැලකිය යුතු විශාලත්වයක් හා සංකීර්ණත්වයක් ඇති ආයතනයක සභාපති, අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරීන් හෝ ඒ හා සමාන නිලයක ජ්‍යෙෂ්ඨ නායකත්වයක් දැරීම</p>	<p>ප්‍රධාන කළමනාකාරීත්ව පිරිසිඳි කාර්ය සාධනය ඇගයීම උපාය මාර්ග පැනවීම</p>
<p>මූල්‍ය සේවා</p> <p>පාරිභෝගික හා ආයතනික බැංකු සේවා හා ආශ්‍රිත ක්ෂේත්‍ර ඇතුළු මූල්‍ය සේවා ක්ෂේත්‍රයෙහි හා රෙගුලාසි පිළිබඳ පළපුරුද්ද</p>	<p>ක්ෂේත්‍රයේ මෙහෙයුම් පැතිකඩ, අවස්ථා හා අභියෝග පිළිබඳ අවබෝධය</p>
<p>මූල්‍ය ප්‍රවීණතාව</p> <p>මූල්‍ය ගිණුම්කරණය, වාර්තාකරණය සහ ප්‍රාග්ධන කළමනාකරණ හා වාර්තාකරණය පිළිබඳ ප්‍රවීණතාව</p>	<p>සංකීර්ණ මූල්‍ය හා ප්‍රාග්ධනය කළමනාකරණ මූලධර්ම ඇගයීම්</p>
<p>ආයතනික සැලසුම් කිරීම හා උපාය මාර්ග</p> <p>උපාය මාර්ගික සැලසුම් හා ව්‍යාපාරික අරමුණු වලට නායකත්වයදීම, සැලසුම් කිරීම හෝ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ පළපුරුද්ද</p>	<p>ආයතනික උපායමාර්ග හා සැලසුම් ක්‍රමවේද සමාලෝචනය හා පැනවීම</p>
<p>පාලනය</p> <p>ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක හෝ රාජ්‍ය බැංකුවක විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පළපුරුද්ද හෝ ආයතනික පාලන ප්‍රතිපත්ති පදනම් වන නියාමක කාර්ය රාමු හා නීති පිළිබඳ අවබෝධය</p>	<p>අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාව කාර්යක්ෂම සිදු කිරීමට ඇති නෛතික හා නියාමක කාර්ය රාමු පිළිබඳ අවබෝධය</p>
<p>අවදානම් කළමනාකරණය</p> <p>දැනට පවතින හා මතුවෙමින් පවතින පද්ධතියක මූල්‍ය හා මූල්‍ය නොවන අවදානම් හඳුනාගැනීම, ඇගයීම අධීක්ෂණය පිළිබඳ පළපුරුද්ද</p>	<p>අවදානම් අභිරුචි සීමාව අධීක්ෂණය සමස්ත අවදානම් පැතිකඩ ඇගයීම හා පැන නගින ප්‍රවණතාවයට හුරුවීම</p>
<p>ඩිජිටල් හා තාක්ෂණය</p> <p>තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ පළපුරුද්ද හා ගනුදෙනුකාර අත්දැකීම් හා වටිනාකම් උත්පාදනය පිළිබඳ පළපුරුද්ද</p>	<p>බැංකුවේ ඩිජිටල් උපායමාර්ගික සැලසුම්වලට සහය වීම</p>
<p>ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිලාභ වැඩිදියුණුව</p> <p>ගනුදෙනුකරුවන්ගේ සුඛ සාධනය වැඩිදියුණු කිරීම හා ගනුදෙනුකාර අත්දැකීම් වඩාත් උසස් කිරීමේ අවධානය පෙරදැරිව ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතා අවබෝධ කර ගැනීම</p>	<p>ගනුදෙනුකාර අවශ්‍යතා පිරිමැසෙන බවට වගබලා ගනුවස් සක්‍රීය අභියෝග සැපයීම</p>
<p>පාර්ශ්වකරුවන්ගේ නිරතවීම</p> <p>රජය, නියාමක බලධාරීන් හා ප්‍රජාව සමඟ විශ්වාසනීය සාමූහික සබඳතා ගොඩනගා ගැනීම පවත්වාගැනීමේ පළපුරුද්ද</p>	<p>නියාමක බලධාරීන් හා වෙනත් පාර්ශ්වකරුවන් සමඟ කාර්යක්ෂම නිරතවීම් පවතින බවට වගබලා ගැනීම</p>
<p>සේවක ප්‍රජාව හා සංස්කෘතිකත්වය</p> <p>ආයතනික සංස්කෘතිය, ඉදිරි සැලසුම් හා පාරිශ්‍රමික හා ප්‍රතිලාභ කාර්ය රාමු පිළිබඳ අවබෝධය</p>	<p>බැංකුවේ සංස්කෘතිය අධීක්ෂණය හා ආචාරධර්ම පද්ධතිය අනුගමනය</p>
<p>පාරිසරික හා සාමාජීය තිරසාර බව</p> <p>පාරිසරික, සාමාජීය හා තිරසාරත්වය පිළිබඳ දැක්මකින් ඇතිවිය හැකි අවදානම් හා අවස්ථා පිළිබඳ අවබෝධය</p>	<p>පාරිසරික හා සාමාජීය වලට සහය වන තිරසාර පරිචයන් ප්‍රතිපත්ති හා තීරණවලට අනුබල දීම</p>

● ඉහළ නිපුණතාව, දැනුම හා පළපුරුද්ද ● ප්‍රයෝගික/සාප්‍ර අත්දැකීම්

### අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමවේදය

ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව එකඟ වූ රැස්වීම් කාලසටහනක් මත අවම වශයෙන් සති හයකට වරක් අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස් වේ. අවශ්‍යතාවය මත පදනම්ව අමතර රැස්වීම් කැඳවන ලැබේ. විධිමත් ලෙස රැස්වීම් වලට සහභාගි වන අධ්‍යක්ෂවරු සාකච්ඡා වලට සක්‍රීයව එක් වෙති. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙහි සහභාගිත්වය පිළිබඳ විස්තර

☒ පිටු අංක 195 හි දැක්වේ. අධ්‍යක්ෂවරුන් හට නිසි තීරණ ගැනීම සඳහා නිවැරදි තොරතුරු නිවැරදි වේලාවට නිවැරදි ආකෘතියට අනුකූලව ලැබෙන බවට වගබලා ගැනීමට බැංකුව සතුට සංකීර්ණ හා අධ්‍යක්ෂ අන්‍යයතා පැනවීමක් හා කඩිනම් කරවීමේ ක්‍රමවේදයක් පවතී. සාමාන්‍යාකාරීතාවයේ හා අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ සහය ඇතිව සභාපතිනිය විසින් මෙම ක්‍රියාවලිය මෙහෙයවයි. උපායමාර්ගික සාකච්ඡා හා ව්‍යාපාරික තීරණාත්මක අයිතම සඳහා ප්‍රමාණවත් කාලය වෙන් කිරීමක් සිදුකිරීමට මෙම ක්‍රියාවලිය සහතික වෙයි. විවෘත සාකච්ඡා, විවාද හා අභියෝග කිරීම් සඳහා පහසුකම් සැලසිය හැකි පරිදි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීමට සහායක වශයෙන් වගබලා ගනියි. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හටද සාකච්ඡාවට ගැනීමට හා තීරණ ගැනීමට අවැසි අයිතම න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලෙස ඉල්ලීම් සිදු කළ හැකිය. රැස්වීමේ න්‍යාය පත්‍රය, අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සමගින් රැස්වීමට සතියකට පෙර අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර විද්‍යුත් මාධ්‍යයෙන් බෙදා හරිනු ලැබේ. අධ්‍යක්ෂවරුන් විසින් නීතිපතා භෞතිකව හෝ වර්ථමාන තාක්ෂණය ඔස්සේ රැස්වීම්වලට සහභාගි වන අතර තීරණ ගැනීමේදී සක්‍රීයව දායක වෙයි. විශේෂ අවස්ථාවලදී කෙටි දැනුම්දීමකින් හදිසි අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා භාරදීම හෝ රැස්වීම් අතරතුර සහායකකිරීම සිදු කරනු ඇත. රැස්වීම් පිළිබඳ ප්‍රමාණාත්මක විස්තර සහිත වාර්තා සහ එහිදී ගනු ලබන තීරණ අධ්‍යක්ෂවරුන්ගේ පරිශීලනය සඳහා පවත්වාගෙන යනු ලැබේ.

### ගැටෙන අභිලාෂ

ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා 2007 අංක 12 දරණ (සංශෝධිත) ආයතනික පාලන නියෝගය ප්‍රකාර අධ්‍යක්ෂවරුන් හට පෞද්ගලික ලාභපේක්ෂා සඳහා හෝ වෙනත් පුද්ගලයෙකු වෙත අයෝග්‍ය ලෙස ප්‍රතිලාභ ළඟා කරදීම සඳහා සිය තනතුර හෝ විශ්වාසනීය තොරතුරු භාවිත කිරීම වළක්වාලයි.

යම් ව්‍යාපාරික අයිතමයකට අදාළ අභිලාෂ ගැටුමක් හෝ එසේ ගැටුමක් ඇතිවීමේ විභවතාවයන් වෙනත් ඒ සම්බන්ධව අධ්‍යක්ෂවරුන් කඩිනමින් අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කළයුතුය. යම් කාරණයක් සම්බන්ධයෙන් පෞද්ගලික හෝ ව්‍යාපාරික අභිලාෂයක් සතු අධ්‍යක්ෂවරයෙකු ඊට අදාළ තීරණ ගනු ලබන අවස්ථාවේදී හෝ එකී සාකච්ඡාවට ද සහභාගි නොවනු ලැබේ.

න්‍යාය පත්‍රයේ ඇතුළත් වන සහ ඒ අනුව රැස්වීම් වාර්තාවට ඇතුළත් කරන ලද කිසියම් කරුණක් සම්බන්ධයෙන් ඔවුන්ට කිසියම් ගැටෙන අභිලාෂයක් වෙනත් ඒ බව ප්‍රකාශ කිරීමට සම්මත න්‍යාය පත්‍ර අයිතමයක් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් ඇතුළත් කර ඇත. අදාළ වර්ෂය තුළ සිදුවන කිසියම් අභිලාෂයන්ගේ වෙනස්වීමක් වෙනත් ඒ වෙනුවෙන් සංශෝධිත අභිලාභ ප්‍රකාශයක් සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙයි.

බැංකුව හා ඊට අදාළ පාර්ශ්ව අතර සිදුවන ගනුදෙනු විනිවිදභාවය යන ප්‍රතිපත්ති මත පදනම්ව මෙන්ම එවැනි ආශ්‍රිත පාර්ශ්ව අතර සිදුවන ගනුදෙනු වලදී ගැටෙන අභිලාෂයන් වැළැක්වීමට හා අවැසි මග පෙන්වීම සපයනු ලැබෙන බවට සහතික වනු පිණිස බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමත ආශ්‍රිත පාර්ශ්ව අතර ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තියක් බැංකුව විසින් ස්ථාපිතය. අධ්‍යක්ෂවරුන් වෙත සපයන ලද ඕනෑම බැංකුකරණ පහසුකමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හා අනුකූල වේ. 368 පිටුවේ දැක්වෙන මූල්‍ය ප්‍රකාශයේ සටහන් අංක

49.5.2 හි දක්වා ඇති පරිදි හැර 2021 වර්ෂය තුළ බැංකුව හෝ එහි පරිපාලන සමාගම් විසින් අත්සන් කරන ලද කිසිදු කොන්ත්‍රාත්තුවක් හෝ විධිවිධානයක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් කිසිවෙකුට සැලකිය යුතු අහඹුකමක් නොතිබුණි.

### අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්

සමාලෝචිත වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 29 ක් පෙර සැලසුම් කර පරිදි පැවති අතර කාලීන වශයෙන් සංවේදී කරුණු සාකච්ඡාවට ගැනීම පිණිස කෙටි දැනුම්දීමකින් පසුව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 2 ක් පැවැත්විණි. පැමිණීම පිළිබඳ විස්තර ☒ පිටු අංක 195 හි දැක්වේ. 1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව අවම වශයෙන් සති 6කට වරක් රැස්වීම් හෝ, සභාපති හට අවශ්‍ය යැයි සැලකෙන ඕනෑම වාර ගණනක් රැස්විය හැකිය. ගෝලීය වසංගතය හා නැගී එන ව්‍යාපාරික ප්‍රමුඛතා ආදී වෙනස්වන වාතාවරණයන්, වසංගත ගැටළුවෙන් ඇති වන බලපෑම හා ඊට බැංකුවේ ප්‍රතිචාර විධික්‍රම, අධ්‍යක්ෂව අධීක්ෂණ කෙරෙහි බවට වගබලා ගන්නා අතරතුර වර්ථමාන තාක්ෂණය ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීම ආදී නම්‍යශීලීවීමේ අවශ්‍යතාව අධ්‍යක්ෂ මණ්ඩලය හඳුනාගෙන සිටියි.

වටිනාකම් උත්පාදන ක්‍රියාවලියේදී ආයතනික කළමනාකාරිත්වය තෙවසරක උපායමාර්ගික ව්‍යාපාරික සැලසුම නිර්මාණය කිරීමට අවැසි පැහැදිලි මග පෙන්වීම වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සිය කාලය කැප කරන ලද අතර එම සැලසුම සමාලෝචනය කර අනුමත කරන ලදී. ගෙවුණු වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රාග්ධන කළමනාකරණය සඳහා කාලය කැප කළ අතර කාර්ය සාදනය සහ උපායමාර්ගික ව්‍යාපාර සැලැස්ම සමාලෝචනය කිරීමද සිදු කරන ලදී. එසේම, තවදුරටත් අවදානය යොමු විය යුතු කරුණු, එනම් අවදානම් කළමනාකරණය, අනුකූලතාව සහ ආයතනික පාලනය ආදිය පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

අධ්‍යක්ෂවරයාගේ නම	පත්වූ දිනය	වයස	අධ්‍යක්ෂ තත්වය	සහභාගි වූ/සහභාගි වීමට සුදුසුකම් ඇති						
				අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පරිශ්‍රමික කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල ජ්‍යෙෂ්ඨ අවදානම් කළමනාකරණ කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි කාලසීමාව (අවු.)	
කේම්ලා ජයවර්ධන මිය සභාපතිනිය	2 ජනවාරි 2020	62	විධායක නොවන/ ස්වාධීන නොවන අධ්‍යක්ෂ	29/29		9/9				1+
එරංග ජයවර්ධන මයා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ	23 ජනවාරි 2020	43	විධායක නොවන/ ස්වාධීන අධ්‍යක්ෂ	24/29		7/8	2/2		1/1	1+
යූ ජී ආර් ආරියරත්න මයා නිල නොලත් අධ්‍යක්ෂ	31 අගෝස්තු 2018	56	විධායක නොවන/ ස්වාධීන නොවන අධ්‍යක්ෂ	23/29		9/9	2/2		3/4	3+

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

අපගේ නිරීක්ෂණ පවත්වාගෙන යාම කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අධ්‍යක්ෂවරයාගේ නම	පත්වූ දිනය	වයස	අධ්‍යක්ෂ තත්වය	සහභාගී වූ/සහභාගී වීමට සුදුසුකම් ඇති					
				අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පරිශ්‍රමික කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි කාලසීමාව (අවු.)
ආචාර්ය එම් කේ සී සේනානායක මයා නිල නොලත් අධ්‍යක්ෂ	11 ජනවාරි 2020	49	විධායක නොවන/ ස්වාධීන නොවන අධ්‍යක්ෂ	22/29	12/13		1/1	5/5	1+
මනෝහාරී අබේසේකර මෙය අධ්‍යක්ෂ	14 ජනවාරි 2020	46	විධායක නොවන/ ස්වාධීන නොවන අධ්‍යක්ෂ	28/29	13/13		0/0		1+
එම් ටී ජේ පෙරේරා මයා අධ්‍යක්ෂ	11 අප්‍රේල් 2020	65	විධායක නොවන/ ස්වාධීන නොවන අධ්‍යක්ෂ	29/29				5/5	1+
එච් කේ ඩී ලක්ෂ්මන් ගාමිණී මයා අධ්‍යක්ෂ	7 ජනවාරි 2021	67	විධායක නොවන/ ස්වාධීන නොවන අධ්‍යක්ෂ	29/29	13/13	1/1	1/1		<1

### අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු

ස්වාධීන විනිශ්චයක් ප්‍රවර්ධනය කිරීම, නිසි බලතුලනයක් පවත්වාගැනීම සහ වගකීම් ඵලදායීව ඉටු කිරීම සඳහා බලතල බෙදාහැරීම උපකාර වන බව සහතික කිරීමේ හැකියාව ඇති සුදුසු යැයි හැඟෙන ඕනෑම කමිටුවක් හෝ කමිටු කිහිපයක් වෙත සිය බලතල, අභිමතය සහ අධිකාරිය පැවරීමට අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තිය විසින් අධ්‍යක්ෂ මණ්ඩලය බලගන්වනු ලැබ ඇත. සිය යොමුකිරීමේ අනුදේශ මගින් පවරන ලද එක් එක් ක්ෂේත්‍රය හා සම්බන්ධ කරුණු පිළිබඳව අධීක්ෂණය කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුව වෙත පැවරේ. කෙසේවුවත්, අධ්‍යක්ෂ මණ්ඩලය, අනු කමිටුවල තීරණ

පිළිබඳව වගකීම අඛණ්ඩව සිදු කරයි. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල මනාව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව යන අනිවාර්ය කමිටු සහ 2007 අංක 12 දරන බැංකු පනත් නියාමනය ප්‍රකාරව ස්ථාපිත කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි. එම කමිටු සහ අතුරින් කමිටු සයක ලේකම් ලෙස අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් කටයුතු කරයි. තොරතුරු දැන ගැනීම, සමාලෝචනය, අදහස් දැක්වීම සහ අවශ්‍ය අනුමැතිය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත රැස්වීම් වාර්තා ඉදිරිපත් කෙරේ. යොමු කිරීමේ අනුදේශ, සංයුතිය, කාර්යභාරය

හා වගකීම්, සාමාජිකයන්ගේ පැමිණීම, 2021 වසර තුළ සිදුකළ ක්‍රියාකාරකම් හා ඒ ඒ අනුකමිටු වෙතින් 2022 සඳහා අවධානය යොමු වන කරුණු අදාළ කමිටු වාර්තා යටතේ [6](#) පිටු අංක 203 සිට 211 දක්වා සඳහන් කර ඇත.

### කළමනාකරණ කමිටු

අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු වලට අමතරව බැංකුව විසින් කළමනාකරණ කමිටු කිහිපයක් ස්ථාපිත කරනු ලැබ තිබේ. යොමු කිරීමේ අනුදේශ ප්‍රකාරව සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සියලු කළමනාකරණ කමිටු විසින් බැංකුවේ මෙහෙයුම්වලට සම්බන්ධ තීරණාත්මක කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලබයි.

වගුව 27

කළමනාකරණ කමිටුව	අරමුණ හා වගකීම	සංයුතිය
ආයතනික කළමනාකරණ කමිටුව	ප්‍රතිපත්ති හා උපායමාර්ග සැකසීම හා සම්බන්ධ කරුණු අධීක්ෂණය, මෙහෙයුම් මට්ටමේදී ප්‍රතිපත්ති හා උපායමාර්ග ක්‍රියාවට නැංවීම	බැංකුව තුළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර හා ඊට ඉහළ තනතුරු හොඳවන සියලු නිලධාරීන්
වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව	ආදායම් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා බැංකුවේ වෙළඳපොළ සහ උවදුරු අවදානම් පුර්ව නිශ්චිත අවදානම් අභිරුචි මට්ටමක් තුළ පවත්වා ගැනීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන, ජාත්‍යන්තර බැංකු, මෙහෙයුම්, ණය, භාණ්ඩාගාර සහ අවදානම් කළමනාකරණ අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
ණය කමිටුව	බැංකුවේ ණය ප්‍රතිපත්තිය කලින් කලට සමාලෝචනය කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සහ ආදායම් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා බැංකුවේ අවදානම් අභිරුචි මට්ටම තුළ සිට හිතකර ණය කළඹක් පවත්වාගෙන යාමෙහි නිරතවීම.	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන, මෙහෙයුම්, ණය, භාණ්ඩාගාර නීති සහ අවදානම් කළමනාකරණ අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්

කළමනාකරණ කමිටුව	අරමුණ හා වගකීම්	සංයුතිය
ආයෝජන කමිටුව	බැංකුවේ ආයෝජන ප්‍රතිපත්ති කලින් කලට සමාලෝචනය කිරීම සහ බැංකුවේ සමස්ත අවදානම් අභිරුචි මට්ටම තුළ සිට බැංකුවේ ආයෝජන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම.	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන, ජාත්‍යන්තර බැංකු, ණය, භාණ්ඩාගාර නීති සහ අවදානම් කළමනාකරණ අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
කාර්යසාධන සමාලෝචන කමිටුව	මූල්‍ය කාර්යසාධනය, දැනට ක්‍රියාත්මක ක්‍රියාකාරකම් වල ප්‍රගතිය, ඉවත් කරනු ලබන කටයුතු සහ කාර්යසාධනයට පහසුකම් සපයන වෙනත් ඕනෑම උපකාරක සේවාවක් සාමාලෝචනය කිරීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සියලුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු, සියලු උපදේශකවරුන් සහ අංශ ප්‍රධානීන්, සියලුම සහකාර සාමාන්‍යාධිකාරීවරුන්, අනුකූලතා නිලධාරී සහ කමිටුව විසින් පත්කරන ලද වෙනත් ඕනෑම සාමාජිකයෙක්.
ශාඛා මෙහෙයුම් නියාමන කමිටුව	පවරා ඇති මූල්‍ය අධිකාරිය තුළ සිට ශාඛා මෙහෙයුම් බලාත්මක කිරීම අධීක්ෂණය කිරීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන, නීති සහ පරිශ්‍ර නීති සහ පරිශ්‍ර අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
තොරතුරු තාක්ෂණ නියාමන කමිටුව	තොරතුරු තාක්ෂණ උපායමාර්ගය බැංකුවේ ව්‍යාපාරික උපායමාර්ගවලට අනුරූප බව සහතික කිරීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන, ජාත්‍යන්තර බැංකු, මෙහෙයුම්, ණය, භාණ්ඩාගාර, නීති, මානව සම්පත් සංවර්ධන, අලෙවි, තොරතුරු තාක්ෂණ, අනුකූලතා සහ අවදානම් කළමනාකරණ අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
අලෙවි කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ආයතනික කළමනාකාරීත්වයට අලෙවිකරණ උපදෙස් , විශේෂඥතාව සහ සහය ලබාදීම සහ බැංකුවේ සියලු අලෙවිකරණ කටයුතු සමාලෝචනය කිරීම සහ ඒ සඳහා මග පෙන්වීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, මෙහෙයුම් සහ අලෙවි අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව	මෙහෙයුම් අවදානම් කළමනාකරණ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීම සහ අදාළ ක්‍රියාමාර්ග ගැනීම ඔස්සේ අභ්‍යන්තර පාලනයන්හි අධීක්ෂණය පවත්වා ගැනීම.	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පර්යේෂණ හා සංවර්ධන, මෙහෙයුම්, මානව සම්පත් සංවර්ධන, තොරතුරු තාක්ෂණ, උපකාරක සේවා, පරිශ්‍ර, නීති, අවදානම් කළමනාකරණ, අනුකූලතා සහ තොරතුරු ආරක්ෂණ අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
නිමැවුම් සංවර්ධන කමිටුව	ඉහළ යන තරඟකාරීත්වයට මුහුණදීම සඳහා නවෝත්පාදක නිමැවුම් සංවර්ධනය ඔස්සේ දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම අධීක්ෂණය කිරීම.	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පර්යේෂණ හා සංවර්ධන, මෙහෙයුම්, ජාත්‍යන්තර බැංකු, තොරතුරු තාක්ෂණ, ශාඛා ණය, අලෙවි සහ සැලසුම් අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
මානව සම්පත් කමිටුව	බැංකුවේ උපායමාර්ගික අරමුණු වලට අනුකූලව මානව සම්පත් සංවර්ධනය කිරීම.	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, මානව සම්පත් සංවර්ධන, ණය සහ නීති අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්
ආයතනික ප්‍රසම්පාදන කමිටුව (මහා පරිමාණ)	බැංකුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි පවත්වා ගැනීමට වගබලා ගැනීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, මෙහෙයුම් අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් හා මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක්
ආයතනික ප්‍රසම්පාදන කමිටුව (සුළු පරිමාණ)	බැංකුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි පවත්වා ගැනීමට වගබලා ගැනීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මූල්‍ය හා සැලසුම්, මෙහෙයුම් අංශ වල ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් හා මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක්
විධායක ප්‍රසම්පාදන කමිටුව	බැංකුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි පවත්වා ගැනීමට වගබලා ගැනීම	ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය), ප්‍රධාන කළමනාකරු (මූල්‍ය)

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ඡායාරූප ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

කළමනාකරණ කමිටුව	අරමුණ හා වගකීම්	සංයුතිය
ආයතනික සමාජ වගකීම හා තිරසාරභාවය පිළිබඳ කමිටුව	තිරසාර කාර්යසාධනය හා සංවර්ධනය හා සම්බන්ධ ආයතනික අරමුණු මගින් අර්ථ දැක්වූ ඇති ආකාරයට ආචාරධර්මය, සමාජයීය හා පාරිසරික වගකීම අපගේ දෛනික ව්‍යාපාර මෙහෙයුම් සමග ඒකාබද්ධ කිරීම ඔස්සේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීමට දායකවීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සියලුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සියලු උපදේශකවරුන්, අංශ ප්‍රධානීන් සහ සියළුම සහකාර සාමාන්‍යාධිකාරීවරුන්
ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුව	මානව සම්පත් ආශ්‍රිත කරුණු සලකා බැලීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන),
තොරතුරු ආරක්ෂණ කමිටුව	බැංකුවේ තොරතුරු ආරක්ෂාව කළමනාකරණය කිරීම හා බැංකුවේ තොරතුරු ආරක්ෂාවට ඇති අවදානම අවම කිරීමට නියාමන අවශ්‍යතා හා අනුකූලවීම් වැඩි කර අවැසි පාලන ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හා එවන් පාලන වල කාර්යක්ෂමතාව ඇගයීම	සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී, තොරතුරු තාක්ෂණ, මානව සම්පත් යන ආරක්ෂක අංශවල ප්‍රධාන කළමනාකාරීන්ව පිරිස්,

### අධ්‍යක්ෂවරුන් පත් කිරීම, නැවත පත් කිරීම සහ ඉල්ලා අස්වීම

රාජ්‍ය ගිම්කාරිත්වය සහිත බැංකුවක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අධ්‍යක්ෂවරු පත් කිරීම 1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධනය අනුව සිදු කෙරේ. ඒ අනුව, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව අධ්‍යක්ෂවරුන් සත් දෙනාගෙන් පස් දෙනෙකු රාජ්‍ය බැංකු සඳහා වගකිවයුතු විෂයභාර අමාත්‍යවරයා විසින් පත් කරන අතර අනෙකුත් අධ්‍යක්ෂවරු දෙදෙනාගෙන් එක් අයෙක් භාණ්ඩාගාර ලේකම් හෝ ඔහු විසින් නම් කරනු ලබන තැනැත්තෙක් විය යුතු අතර අනෙක් පුද්ගලයා තැපැල්පති හෝ ඔහු විසින් නම් කරනු ලබන තැනැත්තෙක් විය යුතුය. යෝග්‍යතාව හා ගිම්කම් සඳහා අවශ්‍ය නිර්නායක සපුරා ඇත්නම්, කරන ලද පත්වීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කෙරේ. ආයතනික පාලනය පිළිබඳ 2007 අංක 12 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව අධ්‍යක්ෂවරයෙක්ට සිය මූලික දැරිය හැකි උපරිම කාලය වසර නමයකට සීමා වේ.

අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලා අස්වීම හා නැවත පත් කිරීම සිදු කෙරෙන්නේ ද 1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නීසි පරිදි දැනුවත් කෙරේ. අධ්‍යක්ෂවරුන් හා වෙනස්වීම් පිළිබඳ විස්තර [14](#) පිටු අංක 195 හි දැක්වේ.

### අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රේරණය හා පුහුණුව

අධ්‍යක්ෂ මණ්ඩලයේ විවාරයන්ට පූර්ණ ලෙස දායකවීමේ අවස්ථාව අධ්‍යක්ෂවරුන්ට ගිම් කරදෙමින් නව අධ්‍යක්ෂවරු ප්‍රමාණවත් ලෙස දැනුවත්කර ඇති බවට හා බැංකුවේ මෙහෙයුම් පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් අධ්‍යක්ෂවරුන් සතුව ඇති බව සහතික කර ගැනීම සඳහා මනා ලෙස අවධානය යොමු කරන ලද ප්‍රේරණයේ හා පුහුණුවේ අවශ්‍යතාවය බැංකුව විසින් හඳුන්වනු ලැබ ඇත. එමගින් අධ්‍යක්ෂවරුන්ගේ විශ්වාසණීය සහ ව්‍යවස්ථාපිත රාජකාරී තව දුරටත් විස්තර කෙරෙන අතර, නෛතික හා පාලනය හා සම්බන්ධ සියලු වගකීම් සඳහා මග පෙන්වයි. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට, පත්වීම ලැබීමෙන් පසු පුහුණුව හා 1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධන, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ ඇති නියාමන,

අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තිය, අධ්‍යක්ෂ මණ්ඩල කමිටු ප්‍රඥප්තිය, අනෙකුත් අදාළ ව්‍යවස්ථා, චක්‍රලේඛ හා අනෙකුත් අදාළ ලියවිලි අන්තර්ගත බෝර්ඩ් පැක් පරිගණක විසඳුම සහ අධ්‍යක්ෂ මණ්ඩල අත්පොත වෙත ප්‍රවේශය සපයනු ලැබේ. ආර්ථික නියාමන හා ක්ෂේත්‍රයේ ප්‍රවීණතා පිළිබඳ යාවත්කාලීන දැනුමක් ලබා ගැනීමට සහය වන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගෙන් අධ්‍යක්ෂවරු තම මූල කාලය පුරා තොරතුරු යාවත්කාලීන කිරීම් හා පුහුණුව ලබා ගනිති. නියාමන හෝ වෙනත් බලධාරීන් විසින් සංවිධානය කරනු ලබන පුහුණු/ දැනුම් වර්ධන වැඩසටහන් වලට අධ්‍යක්ෂවරු සහභාගී වෙති.

### තොරතුරු වෙත ප්‍රවේශය

අධ්‍යක්ෂවරුන්ට සිය කාර්යයන් හා වගකීම් ඉටු කිරීමට අවශ්‍ය තොරතුරු මෙන්ම සම්පත් වෙත සීමා නොකළ ප්‍රවේශයක් පවතී. 1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධන ප්‍රකාරව ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාගැනීම සම්බන්ධයෙන් බැංකුවේ විශ්ලේෂණ බාහිර විශේෂඥ උපදෙස් ලබා ගැනීමේ හැකියාව අධ්‍යක්ෂවරුන්ට ඇත. අවශ්‍ය සාකච්ඡා සඳහා ප්‍රමාණවත් කාලයක් අධ්‍යක්ෂවරුන්ට ලබාදෙමින් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා බෙදා හරින ක්‍රමවේදයක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩල විද්‍යුත් මණ්ඩල පත්‍රිකා ක්‍රමයක් හඳුන්වාදී තිබේ.



## 2021 වර්ෂයේ අවධානයට ලක්වූ ප්‍රධාන ක්ෂේත්‍ර

කොවිඩ්-19 වසංගත තත්වය මගින් ආයතනික පාලනයෙහි වැදගත්කමක් වටිනාකම් උත්පාදනයට බහුවිධ උපායමාර්ගික ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් ක්‍රියාත්මක කරනු ලබන ආකාරයෙහි වැදගත්කමක් දිස්වීණි. විනිවිදභාවය සහ කාර්ය සාධනය හා ශක්තිමත් ආචාර ධර්ම

සහගත සංස්කෘතියක් සමග බැංකු මෙහෙයුම් සම්බන්ධයෙන් ඉහළ ප්‍රමිතියක ආයතනික පාලනයක් ගෙන යාමට අධ්‍යක්ෂ මණ්ඩලය පවත්වාගෙන යනු ලබන කැපවීම භාවිතයට ගැනෙන පරිචයන් තුළින් සහතික වීණි. සාමාන්‍ය පාලන අවශ්‍යතා අනුව ව්‍යාපාරික කළමනාකරණය අතර බැංකුවේ විස්තීර්ණ, ඒකාබද්ධ හා වසංගතයට මුහුණ දීමට හැඩගහෙන, ප්‍රතිචාර සමග ප්‍රායෝගික ප්‍රවේශයක් අධ්‍යක්ෂ මණ්ඩල විසින් අනුගමනය කෙරෙණි. අවදානම් කළමනාකරණය සමග යළි

නිර්මාණය, යළි මිනීම හා බැංකුව යළි ස්ථානගත කිරීමට ඇති අවස්ථා අධීක්ෂණය කෙරෙණි.

පහත දැක්වෙන වගුව මගින් 2021 වර්ෂය තුළ, අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය යොමු වූ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් දක්වා ඇති අතර ඊට අදාළ පාර්ශ්වකාර කණ්ඩායම් ද අදාළ කරුණු වලට කේන්ද්‍ර වූ කෙටි කාලීන හා මධ්‍යකාලීන උපායමාර්ගික අරමුණු ද ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ ද සටහන් කර ඇත.

වගුව 28

2021 වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාකාරකම්	ප්‍රතිඵල	කෙටිකාලීන-මධ්‍යකාලීන උපායමාර්ගික අරමුණු	පාර්ශ්වකරු	2022 පාලන අරමුණු
<b>ආයතනික උපාය මාර්ගය කාර්යසාධනය සහ වාර්තාකරණය</b>	<ul style="list-style-type: none"> <li>වටිනාකම් උත්පාදනය හා එම සේවා සැපයීම යන අරමුණු ඇතුළු ඒ වෙනුවෙන් කැපවුණු මනාව පාලිත බැංකු මෙහෙයුම්</li> <li>උපායමාර්ගික සැලසුම් හරහා බැංකුවේ මෙහෙවර හා වටිනාකම් සාක්ෂාත් කර ගැනීම</li> <li>වටිනාකම් උත්පාදනය උදෙසා ඇති දයකත්වය ඉහළ නංවන පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය</li> </ul>			<ul style="list-style-type: none"> <li>සාර්ව ආර්ථික සාධකයන්හි අවිනිශ්චිතතාව පිළිබඳ සැලකිල්ලට ගනු ලබන අතර මෙහෙයුම් වාතාවරණ කාර්යාරමුව තුළ 2022-2024 සඳහා අනුමත උපාය මාර්ගික ව්‍යාපාරික සැලසුම් ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීම</li> <li>2023-2025 සඳහා ව්‍යාපාරික උපායමාර්ගික සැලසුම් අනුමත කිරීම</li> <li>2022 හා 2023 සඳහා සංශෝධිත අයවැය අනුමත කිරීම</li> </ul>
<b>තාක්ෂණය</b>	<ul style="list-style-type: none"> <li>තාක්ෂණයට හුරු පරිසරයක් තුළ මනාව හැඩ ගැසී කටයුතු කිරීම</li> </ul>			<p>ශීඝ්‍ර වෙනස්වීම් වේගයක් පවතින වාතාවරණයක් තුළ තිරසාර වටිනාකම් උත්පාදනය හා තිරසාර ගනුදෙනුකාර අත්දැකීම් (වෙනස් වන ගනුදෙනුකාර ස්ථර හඳුනා ගනිමින් ) හා සුරක්ෂිත හා උපරිම ඵල නෙළා ගත හැකි පරිසරයක් ඇතිව අඛණ්ඩ සේවා සැපයුමක් සහතික කරගනු වස් බැංකුවේ තාක්ෂණික හා ඩිජිටල් ගමන් මග අධීක්ෂණය</p>

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූලාශ්‍ර වාර්තා

























පාලනය




කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

2021 වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාකාරකම්	ප්‍රතිඵල	කෙටිකාලීන-මධ්‍යකාලීන උපායමාර්ගික අරමුණු	පාර්ශ්වකරු	2022 පාලන අරමුණු
<p><b>ගනුදෙනුකරුවන්</b></p> <ul style="list-style-type: none"> <li>ගනුදෙනුකරුවන්ට සහය පිණිස අඛණ්ඩ සේවාවක් හා සැපයුම් මාධ්‍ය වසංගත තත්වය තුළ පවත්වාගෙන යාම කෙරෙහි සැලකිලිමත් වීම</li> <li>ගනුදෙනුකරුවන් හා සන්නිවේදනය සඳහා බැංකුවේ ප්‍රවේශය සාකච්ඡාවට ගැනීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>උපායමාර්ගික අරමුණු ඉටුකරගනු පිණිස ගනුදෙනුකාර කේන්ද්‍ර වීම</li> </ul>	   	 	<p>ගනුදෙනුකාර කේන්ද්‍ර වීමට අදාළව බැංකුවේ ප්‍රගතිය අධීක්ෂණය හා ඇගයීම</p>
<p><b>අවදානම් කළමනාකරණය</b></p> <ul style="list-style-type: none"> <li>අවදානම් අභිරුචිය</li> <li>අවදානම් අභිරුචි සීමා</li> <li>ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කාර්ය රාමුව</li> <li>සයිබර් ආරක්ෂක අවදානම් ඇගයීම</li> <li>පාලන කාර්යක්ෂමතා සමාලෝචනය</li> <li>නීතිපතා ගනු ලබන අවදානම් වාර්තා</li> <li>අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වල වාර්තා</li> <li>2021 අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම් ක්‍රියාවලි වාර්තා අනුමත කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>උපායමාර්ගික ප්‍රමුඛතා සාක්ෂාත් කර ගැනීමට සහය වන බැංකුවේ සැලසුම් වලට අවදානම් හා අනුකූලතා කළමනාකරණ පරිචයන් ඇතුළත් කර ඇත</li> <li>වගකීම් සහගත හා අවාරධර්මානුකූල ලෙස තොරතුරු තාක්ෂණය භාවිත කිරීම</li> </ul>	 	  	<p>ආර්ථිකයේ සාර්ව ආර්ථික සාධක පිළිබඳව වඩාත් සැලකිලිමත් බවත් සක්‍රීය අවදානම් කළමනාකරණය සඳහා වූ බැංකුවේ ප්‍රවේශය අධීක්ෂණය</p>
<p><b>පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධතා</b></p> <ul style="list-style-type: none"> <li>සැලකිය යුතු පාර්ශ්වකරුවන් හඳුනාලනු ලැබ පාර්ශ්වකරුවන්ගේ නිරතවීම් උපාය මාර්ග සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම</li> <li>කොටස්කරුවන් සමග නිරන්තර හා අදාළ පරිදි සන්නිවේදන සබඳතා පැවැත්වීම පිණිස කළමනාකරණ පහසුකම් මෙහෙයවීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>පාලන භූමික හා වගකීම් ක්‍රියාත්මක කිරීමේදී පාර්ශ්වකරුවන් ඇතුළත් වන ප්‍රවේශයක් උපයෝගී කර ගැනීම</li> <li>බැංකුව ඉහළම යහපත හා පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂා, අභිමතාර්ථ හා අවශ්‍යතා අතර තාර්කික තුල්‍යතාත්මක බවක් පවත්වා ගැනීම</li> <li>දීර්ඝ කාලීන වටිනාකම් උත්පාදනය උදෙසා බැංකුවේ උපායමාර්ග වෙනුවෙන් පාරිසරික, සාමාජීය හා පාලන ප්‍රතිපත්ති වල ඒකාබද්ධතාවය</li> </ul>	      	     	<p>අවශ්‍ය වැඩිදියුණු කිරීම් උදෙසා පාර්ශ්වකරුවන්ගේ නිරතවීම් ක්‍රියාවලිය අධීක්ෂණය</p>

2021 වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාකාරකම්	ප්‍රතිඵල	කෙටිකාලීන-මධ්‍යකාලීන උපායමාර්ගික අරමුණු	පාර්ශ්වකරු	2022 පාලන අරමුණු	
<b>ආයතනික පාලනය</b>	<ul style="list-style-type: none"> <li>ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල ඇගයීමක් හා අනුකමීටු ඇගයීමක් සිදු කිරීම</li> <li>නියාමන බලධාරීන් විසින් නිකුත් කළ ආයතනික පාලන දිශානතින් සලකා අනුකූලතා තත්වයන් ඇගයීම</li> <li>අධ්‍යක්ෂ මණ්ඩලයේ ආචාර ධර්ම පද්ධතීන් අනුමත කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්ය සාධනය හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් අඩුණ්ඩ වැඩිදියුණුව</li> <li>නියාමන දිශානතින් සමග අනුකූලතාව හා මාර්ගෝපදේශය</li> </ul>	 		<ul style="list-style-type: none"> <li>ක්ෂේත්‍රයේ සහ පරිච්ඡේදයන් හා නියාමන අවශ්‍යතා සමග බැංකු 100% කින් අනුකූල වන බවට සහතික වීම</li> <li>යහ පාලන පරිච්ඡේදයන්ගේ ප්‍රමිතීන් හා බැංකුවේ අනුකූලතාවය අධීක්ෂණය</li> </ul>

### අවදානම් කළමනාකරණයේදී අධ්‍යක්ෂ මණ්ඩල කාර්යභාරය

අවදානම් කළමනාකරණය බැංකුවේ ව්‍යාපාරික උපායමාර්ග වල අනිවාර්ය අංගයක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකනු ලබයි. අවදානම් කළමනාකරණයේදී දුරදර්ශී අධීක්ෂණය අධ්‍යක්ෂ මණ්ඩලය තුළ මුල් බැසගෙන ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව පිහිටුවන ලදුව බැංකුවේ අවදානම් කළමනාකරණය හා අදාළ සිය වගකීම් ඉටු කිරීමේ බලය එය වෙත පවරනු ලැබ ඇත. ඒ අනුව, බැංකුව විසින් ශක්තිමත් අවදානම් කළමනාකරණ කාර්ය මණ්ඩලයක්, අවදානම් අභිරුචි සීමා සහ බැංකුවේ අවදානම් පැතිකඩ නිරීක්ෂණය කිරීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් නීතිපතා ඉදිරිපත් කරනු ලබන වාර්තා මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අවදානම් පැතිකඩ නිරීක්ෂණය කරනු ලබයි. එකඟවූ අවදානම් අභිරුචි මට්ටම් අභිබවන අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් කළමනාකාරීත්වයෙන් විමසනු ලබන අතර එවැනි අවස්ථා වළක්වා ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් සැපයේ. උපායමාර්ගික ව්‍යාපාර සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමේදී ව්‍යාපාර ආශිත අවදානම් සැලකිල්ලට ගැනීම හා ඒ පිළිබඳ ගැඹුරින් සලකා බැලීම හා සමාලෝචනය කිරීම සිදු කෙරෙන අතර දිගු කාලීන උපායමාර්ගික සැලැස්ම ක්‍රියාවලිය ආශ්‍රිත අවදානම් මැනවින් ආමන්ත්‍රණය කෙරෙන බව එමගින් සහතික කෙරේ. වැඩිදුර විස්තර [▶](#) පිටු අංක 212 -239 දක්වා අවදානම් සමාලෝචන වාර්තාවේ දැක්වේ.

### සහාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරය

1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එහි සංශෝධන, ශ්‍රී ලංකා මහ බැංකු නියාමන සහ ආයතනික පාලන යහපරිච්ච වලට අනුකූලව කළමනාකරණ නිලධාරීන් පත් කිරීම හා බලතල බෙදාහැරීම මස්සේ තනතුරු වල සුපැහැදිලි බව සහ අධිකාරී බලය හා වගකීම ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට බැංකුව කටයුතු කරයි. ඒ අනුව, සහාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරය එකිනෙකින් වෙන්ව පවතින අතර ඔවුන්ට අදාළ වගකීම් නියමිතව අර්ථ දක්වා ඇත. එලෙස එක් එක් තනතුරු සඳහා අදාළ වගකීම් වෙන් වෙන්ම දක්වා ඇත්තේ කිසිදු පුද්ගලයෙකුට නිර්බාධිත තීරණ ගැනීමේ හැකියාවක් නොපවතින බවත් සුදුසු බලතලනයක් හා අධිකාරියක් පවතින බවත් සහතික කිරීම සඳහාය. සහාපතිවරයා විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙක් වන අතර සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ප්‍රධාන කළමනාකරණ නිලධාරියෙක් වේ. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තිය මගින් සහාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරය හා වගකීම් පැහැදිලි විග්‍රහ කෙරේ.

අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබාදීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායී ක්‍රියාකාරීත්වයට පහසුකම් සැලසීම, ක්‍රමානුකූලබව පවත්වාගෙන යාම, අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායීතාවය පවත්වා ගැනීම සහ බැංකුව තුළ ආයතනික පාලනය ආශ්‍රිත ඉහළම ප්‍රමිතීන් පවත්වාගැනීම සහාපතිවරයා වෙත පැවැරෙන

වගකීම් වේ. සාමාන්‍යාධිකාරී/විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් සමග සාකච්ඡා කොට සහාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට න්‍යාය පත්‍රය සකස් කරනු ලබයි. සිය කාර්යයන් ඉටු කිරීමේදී තොරතුරු මත පදනම්වූ තීරණ ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ප්‍රමාණවත් පරිදි තොරතුරු ලැබෙන බවට සහාපතිවරයා සහතික වන අතර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා එහි සාමාජිකයන්ගේ ඵලදායී සහභාගීත්වය සහතික කිරීම, පාර්ශ්වකරුවන් සමග ඵලදායී සන්නිවේදනයක් පවත්වා ගැනීම සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සමග විවෘත සන්නිවේදනයක් පවත්වා ගැනීම යන වගකීම්ද ඉටු කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවරා දී ඇති පරිදි අනුමත කරන ලද අවදානම් අභිරුචි මට්ටම් වලට යටත්ව බැංකුවේ උපායමාර්ග සහ දෛනික ව්‍යාපාරික කළමනාකරණ කාර්යයන් සකස් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරියා වෙත පැවරී තිබේ. සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරියා ආයතනික කළමනාකරණ සාමාජිකයන් වෙත නායකත්වය ලබාදෙන අතර ආයතනික පාලන රාමුවට අනුකූලව සිය අධිකාරිය යටතේ පවතින ඇතැම් වගකීම් ආයතනික කළමනාකරණ කණ්ඩායම වෙත පවරයි. එසේම, ඔහු කළමනාකරණ කමිටු වල සහාපතිත්වය දරණ අතර බැංකුවේ කාර්යසාධනය පිළිබඳව නිවැරදි, කාලීන හා පැහැදිලි තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලැබෙන බවට සහතික කරයි. බැංකුවේ කටයුතු පවත්වාගෙන යාමේදී යහපත් ආයතනික පාලනයක් හා ප්‍රශස්ත ප්‍රමිතීන් පවත්වා ගන්නා බවද සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් සහතික කරනු ලබයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වර්තමාන තීරණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ කාර්යභාරය

බැංකුව තුළ මනා ආයතනික පාලනයක් පවතින බව සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පටිපාටි අනුගමනය කරන බව සහ නීතිපතා සමාලෝචනය වැදගත් කාර්යභාරයක් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් වෙත පැවරී තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගේ කාර්යභාරය කෙටියෙන් පහත දක්වා ඇත.

- සියලු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් හා අනුකමිටු රැස්වීම් සඳහා අවශ්‍ය පසුබිම සැකසීම
- සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු රැස්වීම් වල වර්තා පවත්වා ගැනීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියාමන සහ ව්‍යවස්ථාපිත අනුකූලතා පවත්වාගෙන යන බවට සහතික කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායී ක්‍රියාකාරීත්වය සහතික කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් හා අනුකමිටු රැස්වීම් පැවැත්වීමට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් සහාපතිතියට අවැසි වෘත්තීමය සහය සැපයීම.
- අදාළ නීති හා රෙගුලාසි සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වෘත්තීය උපදෙස් ලබාදීම සහ ආයතනික පාලන ප්‍රතිපත්ති සහ වෙනත් ආශ්‍රිත කාර්ය රාමු සමග අනුකූල වන බව සහතික කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් හා අනුකමිටු රැස්වීම්වල අධ්‍යක්ෂවරුන්ට අදාළ වෙනත් ලියවිලි සියලු වාර්තා වල භාරකරු ලෙස ක්‍රියාකිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුව විසින් ගනු ලබන තීරණ සහ ඒවායේ ප්‍රතිඵල පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලය මනා ලෙස දැනුවත් බව සහතික කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා නිසි කලට අධ්‍යක්ෂවරුන් අතට පත්වන බවට හා අදාළ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ කාලීනව කළමනාකාරීත්වය වෙත සන්නිවේදනය කෙරෙන බවට සහතික වීම.
- කළමනාකාරීත්වය විසින් අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ක්‍රියාත්මක කරන ලද ආකාරය හා එහි ප්‍රගතිය පිළිබඳ පසු විපරම් කර අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කිරීම.

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් යනු ප්‍රධාන කළමනාකරණ පිරිසට ඇතුළත් තනතුරක් වන හෙයින් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් පත්කිරීම හෝ ඉවත් කිරීම යනු අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ උපදෙස් මත සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම සම්බන්ධ වන කරුණකි.

### අධ්‍යක්ෂවරුන්ගේ මට්ටම හා වෙනන සකස් කිරීම

1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධන ප්‍රකාරව අධ්‍යක්ෂවරුවන්ගේ වෙනනය තීරණය කරනු ලබන්නේ විෂයභාර අමාත්‍යවරයා විසිනි. කිසිදු අධ්‍යක්ෂවරයෙකු සිය වෙනනය තීරණය කිරීම සඳහා සම්බන්ධ නොවේ. වසර තුනකට වරක් සමාලෝචනය කෙරෙන සාමූහික ගිවිසුම මගින් නිර්දේශිත වැටුප් මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව විසින් සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ ප්‍රධාන කළමනාකරණ පිරිසට අදාළ වෙනන පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. බැංකුව ප්‍රධාන කළමනාකරණ පිරිස සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද වැටුප් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ නිර්දේශ මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ විධිවිධාන සහ එහි සංශෝධන වලට අනුකූලව අවසාන අනුමැතිය ලබාදෙන, රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වේ.

### අධ්‍යක්ෂ මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු ඇගයීම

2007 අංක 12 දරණ බැංකු පනත් නියාමන සහ වෙනත් අදාළ වන නීති හා රෙගුලාසි මෙන්ම ආයතනික පාලනය පිළිබඳ යහපටිට මගින් ඉදිරිපත් කෙරෙන වගකීම් ඇතුළත් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය වගකීම් ඉටු කරනු ලබන බවට සහතිකවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වාර්ෂිකව ස්වයං ඇගයීමක නිරත වේ. ඇගයීම් ක්‍රියාවලියේදී සෑම අධ්‍යක්ෂවරයෙක්ම අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධන ඇගයීම් පත්‍රිකාවක් සම්පූර්ණ කරන අතර ඒවා අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව වෙත භාරදෙනු ලැබේ. 2020 හා 2021 වර්ෂ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල ඇගයීම් පෙබරවාරි 2021 හා පෙබරවාරි 2022 පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා ඉදිරිපත් කෙරුණි.

### ප්‍රධාන විධායක නිලධාරී ඇගයීම

වර්ෂය ආරම්භයේදී සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී සමග එකඟව පරිදි ව්‍යාපාරික උපායමාර්ගික සැලැස්මේ මූල්‍ය හා මූල්‍ය නොවන ඉලක්ක වලට අනුකූල නිර්ණායක මත පදනම්ව අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පරිශ්‍රමික කමිටුවේ සහය ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වාර්ෂිකව සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කාර්යසාධන ඇගයීම සිදු කරනු ලබයි. එලෙස ඔහුගේ කාර්යසාධනය ඇගයීමේදී මෙහෙයුම් පරිසරයේ සිදු වන වෙනස්කම් සැලකිල්ලට ගැනේ. සහාපතිවරයා මේ සම්බන්ධයෙන් සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සමග සාකච්ඡා කරන අතර ඔහුගේ/ඇගේ නිල හා නිල නොවන ප්‍රතිපෝෂණය ලබාදෙයි. සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීම අනුමත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීන්ගේ ප්‍රතිචාර නිසි පරිදි සලකා බැලේ.



මනෝහාරී අබේසේකර මිය සභාපතිනිය

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව

### කමිටුවේ සංයුතිය

සාමාලෝචනයට බඳුන් වූ වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව පහත සඳහන් විධායක නොවන අධ්‍යක්ෂවරයින්ගෙන් සමන්විත විය. 2021 දෙසැම්බර් 31 දිනට කමිටු සාමාජිකයන්ගේ විස්තර පිටු අංක 180-183 දක්වා ඉදිරිපත් කර ඇත.

නම	සාමාජික තත්ත්වය	සහභාගිවීමට සිදුසු	සහභාගිවීම්
මනෝහාරී අබේසේකර මිය*	සභාපතිනිය	13	13
ආචාර්ය එම් කේ සී සේනානායක මයා*	සාමාජික	13	12
එච් කේ ඩී ලක්ෂ්මන් ගාමිණී මයා*	සාමාජික	13	13

\* විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂ

### ආරාධනය මත නිතර සහභාගී වන තැනැත්තන්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන)

වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය, ආයතනික සැලසුම් හා කළමනාකරණ තොරතුරු පද්ධති)

### ගණ පුරණය

සාමාජිකයන් දෙදෙනෙකි

### අනුකමිටුවෙහි ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා, අධ්‍යක්ෂ මණ්ඩල විගණන අනුකමිටුවෙහි ලේකම් ලෙස කටයුතු කරයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය වර්තමානව පවතින ආකාරය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ නීතිපතා අළුත් කෙරෙන අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ප්‍රඥප්තිය කමිටුවේ විෂය පථය පැහැදිලිව දක්වයි. බැංකු ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් 2018 වර්ෂයේදී කමිටුවේ ප්‍රඥප්තිය අවසන් වරට සාමාලෝචනය කෙරිණ.

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ස්ථාපිත කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරණ බලපත්‍රලාභී විශේෂිත බැංකු නියාමනයට 3 (6) (II) වගන්තිය හා එහි පසුකාලීන සංශෝධන, ආයතනික පාලනය සඳහා වන පොදු ව්‍යවසාය මාර්ගෝපදේශ වල විධිවිධාන සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ යහපරිච්ඡා සංග්‍රහයට අනුකූලවය.

කමිටුවට එහි වගකීම් ඉටු කිරීමෙහිලා මෙන්ම පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් අධීක්ෂණ වගකීම් ඉටු කිරීමෙහිලා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කමිටුව බලගන්වනු ලැබ තිබේ.

- (අ) බැංකුවේ මූල්‍ය ප්‍රකාශන වල අබිභවතාවය ;
- (ආ) බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යයෙහි ඵලදායිතාවය;
- (ඇ) බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යයෙහි කාර්යසාධනය; සහ
- (ඈ) බැංකුවේ බාහිර විගණන කාර්යයෙහි කාර්යසාධනය;

කමිටුවේ කාර්යයන් සහ වගකීම් මෙන්ම අධිකාරී බලතලද කමිටු ප්‍රඥප්තියේ දැක්වේ. කමිටුවේ කටයුතු සහ වගකීම් ඉටු කිරීමේදී ප්‍රඥප්තිය කෙරෙහි වන අනුකූලතාවය මැන බැලීම සඳහා කමිටුවට සහභාගිවීම පිණිස ප්‍රඥප්ති පිරික්සුම් ලැයිස්තු උපයෝගී කරගන්නා ලදී.

## වාර්තාකරණය

සිය ක්‍රියාකාරකම් පිළිබඳව රැස්වීම් සටහන් සමගින් කමිටුව සෘජුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටුව, අභ්‍යන්තර විගණනය, බාහිර විගණනය සහ අධ්‍යක්ෂ මණ්ඩලය අතර විවෘත සන්නිවේදන මාර්ගයක් සහතික කරයි. කමිටුවේ යොමුකිරීමේ අනුදේශ සියලු ප්‍රමාණාත්මක ක්ෂේත්‍ර යටතේ අනුකූල වන බව කමිටුව විශ්වාස කරයි.

## 2021 වර්ෂයේ ක්‍රියාකාරකම්

2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ කමිටුව විසින් අධ්‍යක්ෂ මණ්ඩල විගණන අනුකමිටු රැස්වීම් 13 ක් පවත්වා තිබිණි. නිරීක්ෂකයෙකු ලෙස විගණකාධිපතිවරයා නියෝජනය කරමින් විගණන දෙපාර්තමේන්තුව විගණන පාලක, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් 13 කට සහභාගී වී තිබේ. අවශ්‍යතාවය පරිදි බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ආරාධනය මත කමිටු රැස්වීම් වලට සහභාගී වූහ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### මූල්‍ය වාර්තාකරණය

මූල්‍ය ප්‍රකාශවල විශ්වසනීය බව අධීක්ෂණය සඳහා හා හෙළිදරව් කිරීම් සඳහා සකසන ලද කාර්තුමය වාර්තා අධීක්ෂණය සඳහා ද නිකුත් කිරීමට ප්‍රථම සැලකිය යුතු මූල්‍ය වාර්තාකරණ තීරණ ගැනීමට මූල්‍ය ප්‍රකාශයන්හි විශ්වසනීය බව අධීක්ෂණ සඳහා කමිටුව විසින් බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සමාලෝචනයට බදුන් කරන ලදී. ප්‍රධාන තීරණ ගැනීමේ ක්ෂේත්‍ර වෙත ගිණුම්කරන ප්‍රතිපත්ති හා පරිච්ඡේදයන්ගේ වෙනස්වීම්, විගණනයෙන් පැන නගින සැලකිය යුතු ගැලපීම්, අඛණ්ඩ ව්‍යාපාරික පැවැත්ම බැංකුවේ කාර්යසාධනය හා තත්වය පිළිබඳ සත්‍ය හා සාධාරණ දැක්මක් ඇතිව මූල්‍ය ප්‍රකාශයන්හි වෙනත් නීතිමය අවශ්‍යතා, අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන් හා අනුකූල වීම යන කරුණු කෙරෙහි කමිටුව විසින් අවධානය යොමු කරනු ලැබේ.

2020 න් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශයෙහි සමාලෝචනය පිළිබඳ වාර්තාව ද අභ්‍යන්තර විගණන අංශය වෙතින් එහි සොයා ගැනීම් සමග ඉදිරිපත් කරන ලද අතර කාර්තුමය පදනම මත ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශ කෙටුම්පත ද කමිටුව විසින් සමාලෝචනයට භාවිතය කෙරුණි.

### අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම් ක්‍රියාවලිය


බැංකුවේ ප්‍රාග්ධන ඇගයීම් ක්‍රියාවලියෙහි විශ්වාසනීයත්වය, නිරවද්‍යභාවය හා පිළිගත හැකි බව පිළිබඳ ස්වාධීන සාමාලෝචනයක්, 2016 අංක 06 දරණ බැංකු පනතෙහි නියාමන ප්‍රකාරව වගන්ති 10 මගින් අවශ්‍ය සාධකයන් ලෙස දැක්වෙයි. අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ඇගයීම් ක්‍රියාවලියෙහි නියාමන අවශ්‍යතා සපුරාලීමට අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයෙහි කාර්යක්ෂමතාව කමිටුව විසින් සමාලෝචනය කර ඇත.

### අවදානම් හඳුනාගැනීම සහ පාලනය

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි පරිපාලිත සමාගම් විසින් අවදානම් හඳුනාගැනීම සහ ඒවා ඇගයීම සම්බන්ධව මෙන්ම ව්‍යාපාරික කටයුතු වල මෙහෙයුම් සම්බන්ධයෙන් එමගින් ඇතිවිය හැකි බලපෑම් සහ මූල්‍යමය වාර්තා කිරීම් ආදිය සිදුකිරීම සම්බන්ධව වගකීමට බැඳී සිටී. තවද බැංකුව විසින් අවදානම් මත පදනම් වූ විගණන ක්‍රමයක් අනුගමනය කරන අතර කමිටුව විසින් මූල්‍ය කටයුතු වාර්තාකරණය සම්බන්ධ බැංකුවේ අභ්‍යන්තර පාලනයේ සඵලතාව සම්බන්ධයෙන් 2007 අංක 12 දරණ බැංකු පනතේ ඡේද

අංක 3(8) (ii) (බී) යටතේ සහ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන් හෝ ආයතනය මගින් හඳුන්වාදී ඇති මාර්ගෝපදේශ මත පදනම්ව අවශ්‍ය තක්සේරු කිරීම් සිදුකර ඇත. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් බැංකුවේ අවදානම් කළමනාකරණ ව්‍යුහය, ක්ෂේත්‍රයේ සමස්ත පාලනයේ ප්‍රමාණාත්මතාව සහ විශේෂයෙන් අවදානමට නිරාවරණය වියහැකි අංශ ආදිය සම්බන්ධ සමාලෝචනය කර අවශ්‍ය තක්සේරුකිරීම ද සිදුකර ඇත.

තවද අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් ගණනය කිරීම් සහ මූල්‍ය කටයුතු වාර්තා කිරීමේදී සිදුවන දෝෂ හඳුනාගැනීම, වත්කම් අපහරණය, නිතිරිති උල්ලංගණය කිරීම් සහ ආයතනික සංග්‍රහයේ උපදේස වල අනුකූලතා ආදිය හඳුනාගැනීමේ අභ්‍යන්තර පාලන ව්‍යුහයද සමාලෝචනයට සහ තක්සේරුවට ලක් කරන ලදී. තවද මෙම කමිටුව විසින් මෙම කරුණුවලට අදාළව අභ්‍යන්තර හා බාහිර විගණන අංශය විසින් හෙළිකරගත් කරුණු සහ නිර්දේශ ඒ හා සම්බන්ධ කළමනාකරණයේ ප්‍රතිචාර සමග සමාලෝචනය කරනු ලබයි.

අභ්‍යන්තර පාලන ව්‍යුහය සහ විගණකාධිපතිගේ වාර්තාව සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශය  පිටු අංක 251 සිට 253 දක්වා පිටුවල සඳහන් වේ. මේ සම්බන්ධයෙන් කමිටුවේ මතය වන්නේ සාධාරණ තහවුරුවක් ලබාදීම පිණිස අවශ්‍ය කරන ක්‍රමවේද සහ පරීක්ෂණ කිරීමේ ක්‍රම හඳුන්වාදී ඇති බව ඉහතින් දැන්වා ඇති අවශ්‍යතා බැංකුව විසින් සපුරා ඇති බවත්ය.

### අභ්‍යන්තර විගණනය සහ පරීක්ෂණ කටයුතු

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් අභ්‍යන්තර විගණන කටයුතු සියල්ල ස්වාධීනව සිදුවන බවට තහවුරු කර ඇත. එසේම අභ්‍යන්තර විගණන අංශයේ විෂයපථයේ ප්‍රමාණාත්මතාව, ක්‍රියාකාරීත්වය සහ එහි සම්පත් සම්බන්ධව නිසි සමාලෝචන සිදුකර ඇත. එමෙන්ම මෙම අංශයට අදාළ විෂය කටයුතු සිදුකර ගෙනයාමට ඇවැසි බලය සතු බවද කමිටු සැඟීමට පත්විය.

බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය විසින් සිය වාර්ෂික විගණන සැලසුම අනුව ශාඛා, අංශ සහ අනෙකුත් අදාළ ඒකක අවශ්‍ය විගණන කටයුතු සිදු කර ඇත. ඇගයීමට ලක්වන අවධානයේ ස්වාභාවය අනුව අවශ්‍ය කරන විගණනය අවස්ථා නිර්ණය කරනු ලැබීය. එසේම විගණන සැලසුම එය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් අනුමත කරන ලදී.

2021 වසර සඳහා අනුමත කරන ලද විගණන සැලැස්ම 2021 අවසානය වන විට සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබීය. අභ්‍යන්තර විගණන අංශය විසින් ප්‍රතිපත්ති හා ක්‍රමවේද අනුගමනය කිරීම, අභ්‍යන්තර පාලන ව්‍යුහයේ සහ අනුකූලතා සම්බන්ධව සිදුකෙරෙන හෙළිකරගැනීම් වලට අදාළව ගනු ලබන ක්‍රියාමාර්ග වල සඵලතා ආදිය තහවුරු කර ගැනීම පිණිස විගණන පරීක්ෂණ සිදුකර ඇත. තවද බැංකුවේ මෙහෙයුම් හා කළමනාකරණ කටයුතු සම්බන්ධව නිදහස් හා විෂය මූලික වාර්තා ලබාදීමේ අරමුණින් විගණන කටයුතු සිදුකරන ලදී.

එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු මගින් අභ්‍යන්තර විගණන අංශය මගින් සිදුකරන ලද අඛණ්ඩ විගණන සහ තොරතුරු පද්ධතිය විගණන ආදිය හරහා හෝ හෙළිකරගත් කරුණු සමාලෝචනය කරන ලදී. තවද මෙම කමිටුව මගින් 2020 දෙසැම්බර් සිට 2021 අගෝස්තු දක්වා සිදු කළ අභ්‍යන්තර විමර්ශන වාර්තා, ව්‍යාප්ත ලෙස සිදු කළ මුදල් ආපසු ගැනීමේ සිදුවීම් සම්බන්ධ වාර්තාද සමාලෝචනයට ලක්කළ අතර අදාළ වර්ෂය තුළ විගණන හා සුපරීක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්ය සාධනය සම්බන්ධයෙන්ද සමාලෝචනය කරන ලදී.

බැංකුවේ අභ්‍යන්තර විගණන සංග්‍රහය අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ මෙහෙයවීම් සම්බන්ධව කෙටි විග්‍රහයක් ලබාදෙන අතර අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ මෙහෙයවීම් සම්බන්ධව ප්‍රතිපත්ති, ප්‍රමිතීන් සහ ක්‍රියාවලියේ සම්බන්ධ විස්තරද ලබාදේ.

අභ්‍යන්තර විගණන ප්‍රඥප්තිය, (charter) අභ්‍යන්තර විගණන අංශයේ වගකීම් කාර්යක්ෂම ලෙස හා ස්වාධීනව ඉටු කිරීම සඳහා උපකාරීවීම් පිණිස යොදාගනු ලැබේ. මෙම ප්‍රඥප්තිය තුළ විෂය පථය, කාර්යභාරයන් වගකීම් අධිකාරය, වාර්තා කිරීමේ පටිපාටි සහ ස්වාධීනත්වය සහ අභ්‍යන්තර විගණන අංශයේ අරමුණු ආදිය ඇතුළත් වේ.

### බාහිර විගණන

ව්‍යවස්ථාව අනුව, බැංකුවේ බාහිර විගණක වන්නේ විගණකාධිපතිවරයාය. සමාලෝචිත කාලය තුළ බාහිර විගණන සමග විධායක කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් තොරව අවම වශයෙන් දෙවතාවක් රැස්වී ඇත. එසේම ඔවුන්ට කමිටුව හමුවී විශේෂිත කරුණු සම්බන්ධයෙන් නිදහසේ සාකච්ඡා කිරීමටත් අදහස් ප්‍රකාශ කිරීමටත් අවකාශ ලබාදෙන ලදී.

විගණන ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාව පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේදී රජයේ විගණන පාලක සමග සාකච්ඡා කෙරෙයි. විගණන අරමුණු උදෙසා බාහිර විගණකවරයා හට අවශ්‍ය කෙරෙන සියලු තොරතුරු හා ලියකියවිලි සපයන බවට කමිටුව සහතික වෙයි.

ගෙවුණු වසර තුළ කමිටුව විසින්:

- පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2020 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විගණකාධිපති වාර්තාව සමාලෝචනය කරන ලදී. බැංකුවේ ආයතනික කළමනාකාරිත්වය විසින් ඉදිරිපත් කළ කළමනාකාරිත්ව ලිපිය හා ඊට අදාළ ප්‍රතිචාර ද සමාලෝචනය කරනු ලැබූ අතර අවශ්‍ය නිරවද්‍ය කිරීමේ පියවර පසුපරම් කරන ලදී.
- විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද සැලකිය යුතු වාර්තා සමාලෝචනයට හා සාකච්ඡාවට ගැනුණු අතර අවශ්‍ය පරිදි යෝග්‍ය පියවර සඳහා මූලපුරන ලදී.

### අභ්‍යන්තර පාලන අධීක්ෂණය

බැංකුවේ මූල්‍ය වාර්තාකරණ පද්ධතියෙහි විශ්වාසනීය බව සහතික කරනු වස් බැංකුව විසින් අනුකූලතාවය දැක්විය යුතු අවශ්‍යතා 2007 අංක 12 දරණ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ආයතනික පාලනය පිළිබඳ බැංකු නියාමනයේ 3 (8) (ii) (ආ) සහ (ඇ) වගන්ති හා එහි පසුකාලීන සංශෝධන මගින් දැක්වේ.

ඉහත කී නියාමන මත පදනම්ව 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය වාර්තාකරණය මත බැංකුවේ අභ්‍යන්තර පාලනයන්හි කාර්යක්ෂමතාව, කමිටු විසින් ඇගයෙනු ලැබෙයි.

අභ්‍යන්තර පාලන පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ සහතිකවීමේ වාර්තාවක්ද විගණකාධිපති විසින් නිකුත් කර ඇති අතර එය වාර්ෂික වාර්තාවෙහි පිටු අංක 253 හි දැක්වේ.

එමෙන්ම හඳුනාගනු ලැබූ නව අවදානම් සම්බන්ධයෙන් අවශ්‍ය පාලන හා අවම කිරීමේ පියවර සහතික කරනු පිණිස ස්ථාපිත කර ඇති අභ්‍යන්තර පාලන ක්‍රියාපටිපාටිත්ද කමිටුව විසින් නීතිපතා සමාලෝචනයට ලක් කෙරෙණි.

### ආචාර ධර්ම හා යහ පාලනය

බැංකුව තුළ ආයතනික යහ පාලන පරිචයන් දිගට ම පවත්වා ගැනීමේ අවශ්‍යතාව කමිටුව විසින් අධීක්ෂණය සමාලෝචනය කර අවධාරණය කෙරිණි. ඒ අතරින් ගත් විට, බැංකුවේ විශ්වාසනීයත්වය ආරක්ෂා කර ගැනීමේ ප්‍රමුඛතම සාධක ලෙස වංචා ආශ්‍රිත අවදානම් කළමනාකරණය හා බැංකුවේ වංචා හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්ති සැලකිය හැකිය. බැංකුවේ විනිවිදභාවය වැඩිදියුණු කිරීමට හා ආයතනයේ කීර්තිනාමය හා ක්‍රියාකාරකම්වලට හානිදායක විය හැකි පරිචයන් මර්දනය කිරීම සඳහාත්, වංචාවන් හා සෛෂ්‍ය ප්‍රශ්නගත අවස්ථා කලින් හඳුනා ගැනීම මෙහි අරමුණයි.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සියලු වංචා පිළිබඳ සිද්ධීන් කාර්තුමය පදනම මත සමාලෝචනය කරනු ලබයි. කාර්තුමය සමාලෝචනය අතරතුර, අධ්‍යක්ෂ මණ්ඩල විගණක කමිටුව විසින් සෑම සිද්ධියකම විස්තර හා සංඛ්‍යාත්මක තොරතුරුද ගනු ලැබූ පියවර සුපරීක්ෂා කරනු ලැබ අවශ්‍ය පරිදි වංචා වැළැක්වීමේ හා දඬුවම් ලබාදීමේ නියාමනය නිකුත් කරනු ලැබිණි. ඕනෑම මූලික විමර්ශනයක් හා එහි ප්‍රතිඵල පිළිබඳ සංමිච්ච වාර්තාවක් කැඳවීමට අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවට ඕනෑම අවස්ථාවකදී අවසර ඇත.

### ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්

බැංකුවට අදාළ වන නව හා සංශෝධිත ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්/ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් මෙන්ම එහි නිර්දේශ මත අවශ්‍ය මත අවශ්‍ය වන ප්‍රමිතීන් අනුගමනය කිරීමේ තීරණ කමිටුව විසින් සමාලෝචනය කර සංශෝධනය කෙරිණි.

### අනුකූලතාව

නීති හා රෙගුලාසිවලට අනුකූලවීම අධීක්ෂණය කරනු ලබන ක්‍රමවේදයෙහි කාර්යක්ෂමතාව කමිටුව විසින් සමාලෝචනයට බඳුන් කරන ලදී. එමෙන්ම අනුකූල නොවීමේ යම් අවස්ථා පැන නැගිය හොත් ඒ පිළිබඳ කළමනාකාරිත්වයේ විමර්ශන හා පසුපරම් කිරීම් ද (විනය ක්‍රියාමාර්ග ද ඇතුළුව) කමිටුව සමාලෝචනය කරයි.

### 2022 වර්ෂය සඳහා ඉන් ඉදිරියට අවධානය යොමුවන ක්ෂේත්‍ර

- බැංකුව විසින් භාවිත කරනු ලබන මූල්‍ය පද්ධති, ක්‍රියාවලීන් හා අභ්‍යන්තර පාලන, බාහිර හා අභ්‍යන්තර වාතාවරණයන් තුළ පැන නගින සංකීර්ණ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වන්නේ ද හා සඵලදී ලෙස මෙහෙයවනු ලබන්නේද යන කරුණු පිළිබඳ අවධානය අධීක්ෂණය යොමු කිරීම.
- බැංකුව වෙත ඇති කරනු ලබන බලපෑම් ඇගයීම තුළින් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ස්වාධීන සමාලෝචන මත පදනම් අවශ්‍ය සැලසුම් කිරීම හා අධීක්ෂණය.

### කමිටුවේ කාර්යසාධන ඇගයීම

කමිටුව 2021 වසර සඳහා වන ස්වයං තක්සේරුව සමග ඇගයීම් ක්‍රියාවලිය සම්පූර්ණ කළ අතර එහි කාර්ය සාධනය ඵලදායී බවට තීරණය කරන ලදුව ඇගයීම් ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

*MP Abeyaratne*

මනෝහාරි අබේරත්න මිය සභාපතිනිය  
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව

2022 මාර්තු 24  
කොළඹ

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

අපගේ නිරූපණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ පාඨක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

# අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු වාර්තාව

අතිරේක තොරතුරු

මූලාශ්‍ර වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



**කේශිලා ජයවර්ධන මිය**  
සභාපතිනිය

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව

### කමිටුවේ සංයුතිය

සමාලෝචනයට බඳුන් වූ වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව පහත සඳහන් විධායක නොවන අධ්‍යක්ෂවරුගෙන් සමන්විත විය. 2021 දෙසැම්බර් 31 දිනට කමිටු සාමාජිකයන්ගේ විස්තර පිටු අංක 180 -183 දක්වා ඇතුළත්ය.

නම	සාමාජික තත්වය	සහභාගිවීමට සූදුසු	සහභාගිවීම්
කේශිලා ජයවර්ධන මිය*	සභාපතිනිය	09	09
යූ ජී ආර් ආරියරත්න මයා*	සාමාජික	09	09
එච් කේ ඩී ලක්ෂ්මන් ගාමිණී මයා* (2021.01.28 - 2021.03.08)	සාමාජික	01	01
එරංග ජයවර්ධන මයා** (2020.10.28 - 2021.01.08 හා 2021.03.08 දින සිට අද දක්වා)	සාමාජික	08	07

\*විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂ

\*\*විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂ

### ආරාධනය මත නීතිපතා රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන්

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් කමිටුවට අවශ්‍ය තොරතුරු සපයන අතර සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හා සම්බන්ධ කරුණු සාකච්ඡා කෙරෙන අවස්ථාවන්හි දී හැර අනෙකුත් සියලු රැස්වීම්වලට සහභාගි වේ.

අවශ්‍යතාව මත හා ආරාධනය මත නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන) ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය රැස්වීම් වලට සහභාගි වන ලදී.

### ගණපූරණය

අවම සාමාජික සංඛ්‍යාව දෙදෙනෙකි

### කමිටුවේ ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කරයි.

## අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සංවර්ධන හා පාරිශ්‍රමික කමිටු ප්‍රඥප්තිය

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සංවර්ධන හා පාරිශ්‍රමික කමිටුව සංස්ථාපනය කරන ලද්දේ 1988 අංක 30 දරණ සංශෝධිත බැංකු පනතේ 76 J (1) වගන්තිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරණ බැංකු පනත් නියාමනයේ 3 (6) (i) හා (iii) වගන්තිය යටතේ වන විධිවිධාන වලට අනුකූලව කමිටුව සෘජුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරන අතර කමිටු රැස්වීම් පටිපාටි නීතිපතා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කර ඇත.

## කමිටුවේ කාර්යභාරය සහ වගකීම්

ප්‍රඥප්තිය අනුව කමිටුවේ කාර්යභාරය සහ වගකීම් පහත කරුණු වලින් සමන්විත වේ.

- සාමූහික ගිවිසුම මත තීරණය කරනු ලබන වේතන හැර බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ට අදාළ වේතන ප්‍රතිපත්තිය (වැටුප්, දීමනා සහ අනෙකුත් මූල්‍ය ගෙවීම්) තීරණය කිරීම.
- බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් වෙත ඉලක්ක සහ අරමුණු ලබාදීම.

- එසේ ලබාදුන් ඉලක්ක හා අරමුණු වලට සාපේක්ෂව සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ කාර්යසාධනය නීතිපතා ඇගයීම සහ වේතන, දීමනා සහ ප්‍රතිශෝධනය කිරීමේ පදනම තීරණය කිරීම.



### 2021 වසර තුළ කමිටුවේ ක්‍රියාකාරකම්

සමාලෝචිත වසර තුළ බැංකු විසින් රැස්වීම් 9 ක් පවත්වන ලද අතර කමිටු රැස්වීම් වල කටයුතු, අවශ්‍ය විස්තර හා නිරීක්ෂණ සමග නීතිපතා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලැබීණි. 2021 වසර තුළ කමිටුව විසින් සිදු කළ හා සහභාගීත්වය දැක්වූ ප්‍රධාන ක්‍රියාකාරකම් පහත පරිදි වේ.

- 2020 වසර සඳහා ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස්හි (සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකරී, සියලුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හා සහකාර සාමාන්‍යාධිකාරීන්) ප්‍රධාන කාර්ය සාධන දර්ශක ඇගයීම.
- බැංකුවේ අවශ්‍යතාව මත කාර්ය මණ්ඩලයේ නව බඳවා ගැනීම් හා උසස්වීම් සමාලෝචනය.
- මානව සම්පත් ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනා සැලකිල්ලට ගැනීම.
- බඳවා ගැනීමේ ක්‍රමවේද සමාලෝචයට බඳුන් කිරීම.

### 2022 වර්ෂය හා ඉන් ඉදිරියට යොමු වූ අවධානය

- පාරිශ්‍රමික ප්‍රතිපත්තියේ අදාළත්වය බැංකුව විසින් අධීක්ෂණ පවත්වාගෙන යනු ලබන බවට සහතිකවීම
- සේවක නිරතවීම් සංස්කෘතියක් අන්තර්ගත මානව සම්පත් උපායමාර්ග සැලසුමක් සංවර්ධනය කෙරෙහි අධීක්ෂණ අවධානය යොමු කිරීම
- ප්‍රඥප්තියෙහි වගකීම් සපුරාලීම

### කමිටුවේ කාර්ය සාධනය ඇගයීම

කමිටුව 2021 වසර සඳහා වන ස්වයං තක්සේරුව සමග ඇගයීම් ක්‍රියාවලිය සම්පූර්ණ කළ අතර එහි කාර්ය සාධනය ඵලදායී බවට තීරණය කරන ලදුව ඇගයීම් ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

*Kesila Jayasinghe*

කේශිලා ජයවර්ධන  
සභාපතිනිය  
අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා  
පාරිශ්‍රමික කටයුතු

2022 මාර්තු 24  
කොළඹ

අතිරේක තොරතුරු
මූලාශ්‍ර වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
<p>→</p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021</p>

# අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටු වාර්තාව

අතිරේක තොරතුරු

මූලාශ්‍රය

පාලනය

අපගේ නිර්මාණ සහ නිර්මාණය කිරීමේ ආකෘතිය

අපගේ නිර්මාණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

චාරිත්‍රමය වාර්තාව 2021 | වාර්ෂික වාර්තාව 2021



ශ්‍රී ජී ආර් ආරියරත්න මහතා සභාපති

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව

### කමිටුවේ සංයුතිය

සමාලෝචනය යටතේ ඇති වර්ෂය තුළ, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව පහත සඳහන් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත විය. 2021 දෙසැම්බර් 31 දිනට කමිටු සාමාජිකයන්ගේ විස්තර පිටු 180 සිට 183 දක්වා ඇතුළත්ය.

නම	සාමාජික තත්වය	සහභාගිවීමට සූදුසු	සහභාගිවීම්
ශ්‍රී ජී ආර් ආරියරත්න මහතා*	සභාපති	02	02
ආචාර්ය එම් කේ සී සේනානායක* (2020.01.17 සිට 2021.07.20 දක්වා)	සාමාජික	01	01
එරංග ජයවර්ධන මහතා**	සාමාජික	02	02
එච් කේ ඩී ලක්ෂ්මන් ගාමිණී මහතා* (2021.07.20 සිට මේ දක්වා)	සාමාජික	01	01
මනෝහාරී අබේසේකර මිය* (2021.09.16 සිට මේ දක්වා)	සාමාජික	00	00

\*විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂ      \*\*විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂ

### ආරාධනයෙන් නීතිපතා සහභාගිවන්නන්

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී කමිටුවට තොරතුරු සපයන අතර ආරාධනය මත කමිටුවේ රැස්වීම්වලට සහභාගි වේ.

### ගණපුරණය

අවම වශයෙන් සාමාජිකයින් දෙදෙනෙකි.

### කමිටුවේ ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්, අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුවේ (BNC) හි ලේකම් ලෙස කටයුතු කරයි.

### කමිටුවේ ප්‍රඥප්තිය

1988 අංක 30 දරන බැංකු පනතේ 76 J (1) වගන්තිය යටතේ සංශෝධිත පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ආයතනික පාලනය, 2007 අංක 12 දරන බැංකු පනතේ උපදෙස්වලට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව (BNC), ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස් තෝරා ගැනීම පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය සහ පාලනය සහතික කිරීම සඳහා පිහිටුවා ඇත.

### කමිටුවේ කාර්යභාරය සහ වගකීම්

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් තෝරා ගැනීම/පත් කිරීමේ ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කිරීම, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ තනතුරුවලට පත් කිරීම හෝ උසස් කිරීම සඳහා සලකා බැලිය යුතු සුදුසුකම්, පළපුරුද්ද සහ ප්‍රධාන ගුණාංග වැනි නිර්ණායක සැකසීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව වගකිව යුතුය.

තවද, අධ්‍යක්ෂවරුන්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් 3 (3) විධානයෙහි දක්වා ඇති සහ ප්‍රඥප්තිවල දක්වා ඇති නිර්ණායකවල දක්වා ඇති නිලතල දැරීමට සුදුසු සහ යෝග්‍ය පුද්ගලයින් බවට කමිටුව සහතික කළ යුතුය. කමිටුව විසින් වරින් වර අවශ්‍යතා සලකා බලා විශ්‍රාම යන ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා අමතර/නව විශේෂඥතාව සහ අනුප්‍රාප්තික සැලසුම් තීරණය කළ යුතුය.

### 2021 වර්ෂය තුළ ක්‍රියාකාරකම්

2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළ නාමයෝජනා කමිටු රැස්වීම් දෙකක් (2) පවත්වන ලදී.

2021 වර්ෂය තුළ කාරක සභාව සහභාගී වූ සහ සිදු කරන ලද වැදගත් ක්‍රියාකාරකම් පහත පරිදි වේ:

- බැංකුව සඳහා යෝජිත සේවක සංඛ්‍යාව සඳහා සමාලෝචනය සහ අනුමැතිය - 2021.
- බැංකුවේ අනුප්‍රාප්තික සැලසුම සමාලෝචනය කරන්න. - 2021.
- බැංකු සහ බැංකු නොවන විෂය ධාරාවන්හි විශේෂ ශ්‍රේණිවල තනතුරු සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් (KMPs) සඳහා සම්මුඛ පරීක්ෂණ.

### 2022 සහ ඉන් ඔබ්බට අවධානය යොමු කිරීම

- ප්‍රධාන කළමනාකරණ පිරිස් (KMPs) සම්බන්ධ කරුණු පිළිබඳ සමාලෝචනය අඛණ්ඩව අධීක්ෂණය කිරීම සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම.
- අනුප්‍රාප්තික සැලසුම සහ බැංකුවේ පිළිපැදීම අඛණ්ඩව අධීක්ෂණය කිරීම.
- ප්‍රඥප්තියේ වගකීම් ඉටු කිරීම.

### කමිටුවේ ඇගයීම

කාරක සභාව 2021 වසර සඳහා ස්වයං-තක්සේරු කිරීමත් සමඟ ඇගයීම් ක්‍රියාවලිය සම්පූර්ණ කළ අතර ඇගයීමේ ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දෙන විට එහි කාර්ය සාධනය ඵලදායී බව නිගමනය කළේය.

යූ ජී ආර් ආර්යරත්න මහතා  
සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව

2022 මාර්තු 24  
කොළඹ

අතිරේක තොරතුරු
මූලා වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්සාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021 →

# අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව

අතිරේක තොරතුරු

මූලාශ්‍ර වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

අපගේ තීරණය වර්තමාන තීරණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ඡායා රූපයේ ඉතිරි කිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



ආචාර්ය එම් කේ සී සේනානායක සභාපති

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

### කමිටුවේ සංයුතිය

සමාලෝචිත වර්ෂය තුළ, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC) විධායක නොවන අධ්‍යක්ෂවරුන් නිදහසෙන් සමන්විත විය. 2021 දෙසැම්බර් 31 දිනට කමිටු සාමාජිකයන්ගේ විස්තර පිටු 180 සිට 183 දක්වා ඇතුළත්ය.

නම	සාමාජික තත්වය	සහභාගිවීමට සූදුසු	සහභාගිවීම්
ආචාර්ය එම් කේ සී සේනානායක*	සභාපති	05	05
ඵරංග ජයවර්ධන මහතා** (2020.10.28 සිට 2021.03.08 දක්වා)	සාමාජික	01	01
එම් ටී ජේ පෙරේරා මහතා*	සාමාජික	05	05
යූ ජී ආර් ආරියරත්න මහතා* (2020.10.28 සිට 2021.03.08 දක්වා)	සාමාජික	04	03

\*විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂ

\*\*විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂ

අධ්‍යක්ෂ මණ්ඩල නොවන සාමාජිකයන් සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ප්‍රධාන අවදානම් නිලධාරී (CRO)

### ආරාධනයෙන් නීතිපතා සහභාගිවන්නන්

අනෙකුත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු, සහකාර සාමාන්‍යාධිකාරීවරු, අනුකූලතා නිලධාරී සහ ප්‍රධාන කළමනාකරුවන්ගෙන් සහ අවශ්‍ය විටදී රැස්වීම්වලට පැමිණෙන ලෙස කමිටුව ඉල්ලා සිටියේය.

### ගණපුරණය

අවම වශයෙන් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි.

### කමිටුවේ ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි (BIRMC) ලේකම් ලෙස කටයුතු කරයි.

## කමිටුවේ ප්‍රඥප්තිය

1988 අංක 30 දරන බැංකු පනතට අනුව, මුදල් මණ්ඩලයට පැවරී ඇති බලය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ආයතනික පාලනය සඳහා වන 2007 අංක 12 දරන බැංකු පනතේ උපදෙස්වලට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC) පිහිටුවා ඇත. කමිටුවේ ප්‍රඥප්තිය 2021 වර්ෂයේදී සමාලෝචනය කරන ලදී.

## කමිටුවේ කාර්යභාරයන් සහ වගකීම්

- අවදානම් කළමනාකරණයට අදාළ වගකීම් ඉටු කිරීමට සහ ඵලදායී අවදානම් කළමනාකරණ රාමුවක් ස්ථාපිත කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වීම.
- බැංකුව විසින් අනුමත කරන ලද ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය සහ අනෙකුත් අවදානම් ආශ්‍රිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ බැංකුව පුරා අවදානම් කළමනාකරණ රාමුව වරින් වර යාවත්කාලීන කිරීම.
- බැංකුව මුහුණ දෙන සියලුම ණය, වෙළඳපොළ, මෙහෙයුම් සහ උපාය මාර්ගික අවදානම් හඳුනාගෙන, මැනීම, අධීක්ෂණය සහ ප්‍රමාණවත් ලෙස කළමනාකරණය කර ඇති බවට සහතික වීම.

- සියලු තීරණාත්මක අවදානම් ප්‍රදේශ පිළිබඳව ඉතා සමීපව ප්‍රධාන කළමනාකරණ පිරිස් සමඟ වැඩ කිරීම සහ අධිකාරියේ රාමුව තුළ සහ කමිටුවට පවරා ඇති වගකීම තුළ මණ්ඩලයට සුදුසු නිර්දේශ කිරීම.
- නව මෙහෙයුම් වර්ධනයන්හි අවදානම හඳුනා ගැනීම, සමාලෝචනය කිරීම, වාර්තා කිරීම සහ එම කරුණු වලට අදාළ අනුකූලතාව පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බාසල් III උපදෙස් ක්‍රියාත්මක කිරීම සහ ඒවාට අනුකූල වීම සමාලෝචනය කිරීම.

බැංකුවට අදාළ අවදානම් සහ අනුකූලතාව පිළිබඳ ප්‍රතිපත්ති, වාර්තා සහ යෝජනා කමිටුව සමාලෝචනය කරයි. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි විධානය තුළ යෝජනා සඳහා අනුමැතිය ලබා දෙන අතර මණ්ඩලය විසින් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන යෝජනා/වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ කරයි.

අවදානම් කළමනාකරණය පිළිබඳ අදාළ පරිච්ඡේදය/කොටස බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යයන් සහ එහි වැදගත්කම පිළිබඳ සවිස්තරාත්මක හැඳින්වීමක් ඉදිරිපත් කරයි. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව අවදානම් කළමනාකරණය, අනුකූලතා අංශ සහ අනෙකුත් මෙහෙයුම් අංශ විසින් එහි වගකීම් ඉටු කිරීම මගින් සහාය දක්වයි.

### 2021 වර්ෂය තුළ ක්‍රියාකාරකම්

BIRMC කාර්තුමය පදනමින් රැස්වන නමුත් අවශ්‍යතා මත පදනම්ව, ඒ අනුව රැස්වීම් නියම කරමින් පවතී. 2021 වර්ෂය තුළ ජාතික ඉතිරි කිරීමේ බැංකුව රැස්වීම් පහක් කැඳවා ඇත.

බැංකුවට අහිතකර ලෙස බලපෑ හැකි මෙහෙයුම්, ණය, වෙළෙඳපොළ, ද්‍රවශීලතාව වැනි සියලුම ප්‍රධාන අවදානම් කමිටුව විසින් තක්සේරු කරයි. අවදානම් කළමනාකරණය සඳහා එහි ව්‍යවස්ථාපිත, විශ්වාසනීය සහ නියාමන වගකීම් ඉටු කිරීම සඳහා එය ප්‍රධාන කළමනාකරණ පිරිස් සහ මණ්ඩලය සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යයි.

අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ සඵලතාවය බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය විසින් වාර්ෂිකව විගණනය කරනු ලැබේ.

වර්ෂය තුළ කාරක සභාව සහභාගි වූ සහ සිදු කරන ලද වැදගත් ක්‍රියාකාරකම් පහත පරිදි වේ:

- බැංකුවේ අවදානම් රූපිය, ඉවසීමේ සීමා සහ බැංකුවේ අවදානම් විවිධ පැති ඉස්මතු කරන අනෙකුත් වාර්තා පිළිබඳ වාර්තා සමාලෝචනය (එනම්, ණය අවදානම, වෙළෙඳපොළ අවදානම, ද්‍රවශීලතා අවදානම, මෙහෙයුම් අවදානම, මානව සම්පත් අවදානම, තාක්ෂණික අවදානම, සයිබර් ආරක්ෂණ අවදානම ආදිය.).
- විවිධ අවදානම් සීමා සමාලෝචනය කිරීම සහ අවශ්‍ය අනුමැතිය ලබා දීම.

- ICAAP ලේඛනයේ විගණන කරුණුවලට අනුකූලව කර්මාන්තයේ ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමකයාගේ රෙගුලාසි/මාර්ගෝපදේශ සහ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්තා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය (ICAAP) සපුරාලීම සඳහා බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ක්‍රියාමාර්ග සහ ප්‍රමිතිවල ප්‍රමාණවත්භාවය සමාලෝචනය කිරීම.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔවුන්ගේ පරීක්ෂණයේදී මතු කරන ලද අධීක්ෂණ ගැටලු නිවැරදි කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පසුපරම් කිරීම.
- සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු, මූල්‍ය වංචා, වංචා අවදානම් කළමනාකරණය වැනි බැංකුවේ ප්‍රධාන ගැටලු පිළිබඳ කාලානුරූප වාර්තා සමාලෝචනය කිරීම - විජේ බ්ලොවින්ග් ප්‍රතිපත්තිය.
- බැංකුවේ අනුකූලතා තක්සේරු කිරීම සහ උකස් තැබීම, ණය, මානව සම්පත් කළමනාකරණය, KYC (ඔබේ පාරිභෝගිකයා දැන ගන්න) අවශ්‍යතා පවත්වා ගැනීම වැනි එහි මූලික කාර්යයන් පිළිබඳ සමාලෝචනය.
- බාසල් III ප්‍රමිතීන්ට අනුකූලව බැංකුවල තත්ත්වය පිළිබඳ අධ්‍යයන අධීක්ෂණය සහ සමාලෝචනය.
- අනුකූලතා වැඩසටහනේ වාර්ෂික සමාලෝචනය සහ අනුකූලතා අත්පොත.

### 2022 සහ ඉන් ඔබ්බට අවධානය යොමු කිරීම

- සාර්ව හා ක්ෂුද්‍ර පාරිසරික සාධක, වෙළෙඳපල, දේශීය සහ ජාත්‍යන්තර අවදානම් සාධක කෙරෙහි අවධානය යොමු කිරීම අධ්‍යයන සිදු කිරීම.
- බැංකුවේ අවදානම් සහ අනුකූලතා උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයන අධීක්ෂණය.
- අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතා තක්සේරු කිරීම.
- ඩිජිටල්කරණය කරා යන ගමනේදී සයිබර් ශක්තිමත් බැංකුවක් වීම පිළිබඳ අධ්‍යයන අධීක්ෂණය.
- වෙළෙඳපොළේ ප්‍රවණතා අනුව නියාමන අවශ්‍යතා විකාශනය කිරීම සහ
- අවදානම් කළමනාකරණය සහ අනුකූලතාව

සඳහා බැංකුවේ ප්‍රවේශය කෙරෙහි දිගටම අවධානය යොමු කිරීම.

### කමිටුවේ ඇගයීම

කාරක සභාව 2021 වසර සඳහා ස්වයං-තක්සේරු කිරීමත් සමඟ ඇගයීම් ක්‍රියාවලිය සම්පූර්ණ කළ අතර ඇගයීමේ ප්‍රතිඵල මණ්ඩලයට දැනුම් දෙන විට එහි කාර්ය සාධනය ඵලදායී බව නිගමනය කළේය.

ආචාර්ය එම් කේ සී සේනානායක  
සභාපති  
මණ්ඩල ඒකාබද්ධ අවදානම්  
කළමනාකරණ කමිටුව

2022 මාර්තු 24  
කොළඹ

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්සාර වර්තනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021 →

# අවදානම් සමාලෝචනය

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අවදානම් කළමනාකරණ වාර්තාව මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අවදානම් කළමනාකරණය කිරීමේ සහ වෙනස්වන පරිසරයට ප්‍රතිචාරාත්මකව ශක්තිමත් අවදානම් සංස්කෘතියක් පෝෂණය සඳහා සහ ගෝලීය වශයෙන් කොවිඩ්-19 හි අඛණ්ඩ පැතිරීම සහ දේශීය වශයෙන් විදේශ විනිමය මත පීඩනයෙන් ඇති වූ අභියෝගවල ප්‍රතිඵලයක් වූ සංකීර්ණ අවදානම් හු දර්ශනය සඳහා ප්‍රවේශය සමාලෝචනය කරයි. එබැවින් 2021 දී, අවදානම් හු දර්ශනය තුළ වෙනස්වීම්වලට බැංකුව මුහුණ පාන ලදී. වසංගතයේ ආපදාවන් රජය විසින් ක්‍රියාත්මක කළ ජාතික එන්තන්කරණ වැඩසටහන හේතුවෙන් වසරේ අගභාගයේදී යටපත් විය. කෙසේවෙතත්, කොවිඩ්-19 වසංගතයෙන් ඇතිකළ සමාජ හා ආර්ථික පහත බැසීම යථාවත් කිරීමට තවත් වසර කිහිපයක් යනු ඇත.

2021 වසර තුළ, ශ්‍රේණිගතකරණ ආයතන ශ්‍රී ලංකා රන්බැඳුම්කර ශ්‍රේණිගතකරණය පහළට ශ්‍රේණිගත කළ අතර, එයට ප්‍රධාන වශයෙන් විශාල බාහිර ණය මුදාහැරීමෙන් රටේ විදේශ විනිමය සංචිත මත පීඩනය වැඩිවීම පදනම් විය. මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහතික කිරීමට, ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ නියාමන උපදෙස් පිළිපදිමින් දිගුකාලීන ආකූල පරිසරය තුළ නව සාමාන්‍ය තත්ත්වයන් හි ගනුදෙනුකරුවන්ට බාධා රහිත සේවාවක් ලබාදීම මගින් බැංකුව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය.


2021 වසර තුළ සේවක සෞඛ්‍ය සහ සුරක්ෂිතතාවට අදාළ ගැටළු විසින් ඇතිකළ මෙහෙයුම් අවදානම් ගැටළුවක් වුවත්, ව්‍යාපාර බිඳවැටීම් අවමයක පැවතුනි. ගනුදෙනුකරුවන් දුරස්ථව ඔවුන්ගේ ගිණුම් කරා පිවිසීමේ කැමැත්ත වැඩිවීම මගින් තොරතුරුවල ආරක්ෂක අවදානම ඉහළ ගියේය. ණය කළඹේ ගුණාත්මකභාවය අඩුවීම හානිකරණය සඳහා සැලකිය යුතු වෙන්කිරීම් සිදු කිරීමට බැංකුවට සිදු විය.

අවදානම් වටපිටාව තුළ වෙනස්වීම් හමුවේ, බැංකුව සතුට පැවති විවක්ෂණ වර්ධන ක්‍රමෝපායන් නිසා ලාභදායීතා ඉලක්ක අත්කර ගනිමින් මෙන්ම නියාමන අවම අවශ්‍යතාවන්ට ඉහළින් නුබුන්වත් දර්ශක පවත්වා ගනු ලැබීය.

කෙසේවෙතත්, මධ්‍ය කාලයේ සිට දිගුකාලය දක්වා මෙම මට්ටම පවත්වා ගැනීම ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ව්‍යවහාර අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව තිවුර කරමින් අභියෝගාත්මක වනු ඇති බව සඳහන් කිරීම උචිතය.

කොවිඩ්-19 හා විදේශ විනිමය සංචිත අරමුදලෙන් ඇතිකළ අභියෝග

රූපසටහන 26



## අවදානම් සංස්කෘතිය

අවදානම් සංස්කෘතිය යනු බැංකුවේ පරමාර්ථ අත්කර ගැනීම සඳහා සේවකයින්ට අවදානම් අවබෝධ කරගැනීම සහ මනා විනිශ්චයකට එළඹීම සඳහා සහයවන විටිනාකම්, කුසලතා සහ පරිචයන් සමූහයකි.

සියළු මට්ටම්වලට අයත් සේවා නියුක්තිකයන් විසින් ඔවුන්ට අදාළ ව්‍යාපාරික මෙහෙයුම්වලදී පැන නගින අවදානම් හඳුනාගනී. අවදානම් සංස්කෘතිය, අවදානම සහ එළ අතර තුළනය සහ අවදානම් හා ප්‍රාග්ධන මට්ටම් කළමනාකරණය සහතික කිරීම සඳහා උපකාර වන ප්‍රධාන සාධකයක් වේ.

## අවදානම් ප්‍රතිලාභ තුලනය

රූපසටහන 27




බැංකුවේ සියලුම ක්ෂේත්‍ර සඳහා ප්‍රමිති, පරමාර්ථ සහ වගකීම් නිර්වචනය කරමින් අවදානම් කළමනාකරණය සඳහා උපායමාර්ගික ප්‍රවේශය අවදානම් කළමනාකරණ කාර්යරාමුව (IRM) සකස් කරයි. IRM කාර්යරාමුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන අතර ශක්තිමත් අවදානම් සංස්කෘතියක් ඇති කිරීමට සහයවීමට බැංකුව විසින් යොදා ගනී.

රූපසටහන 28

### අවදානම් කළමනාකරණ කාර්යරාමුව

ණයිලී අවදානම් කළමනාකරණයක් සහතික කිරීම සඳහා අවදානම් හඳුනාගැනීම, තක්සේරු කිරීම, නියාමනය කිරීම වාර්තා කිරීම සහ අවම කිරීම පිණිස උපායමාර්ග, ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි නිසි පරිදි සම්පාදනයට සහ ක්‍රියාත්මක කිරීමට බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යරාමුව අවස්ථාව උදාකර දෙයි.



### ප්‍රතිපත්ති කාර්යරාමුව

වගුව 29

ප්‍රතිපත්තිය	ආවරණය
ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	බැංකුවේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කාර්යරාමුව.
ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	ණය අවදානම් හඳුනාගැනීම, තක්සේරු කිරීම, නියාමනය සහ අවම කිරීම සඳහා කාර්යරාමුව.
වෙළෙඳපොළ හා ද්‍රව්‍යලිප්ත අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	වෙළෙඳපොළ සහ ද්‍රව්‍යලිප්ත අවදානම් හඳුනාගැනීම, තක්සේරු කිරීම, නියාමනය සහ අවම කිරීම සඳහා කාර්යරාමුව.
මෙහෙයුම් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	මෙහෙයුම් අවදානම් හඳුනාගැනීම, තක්සේරු කිරීම, නියාමනය සහ අවම කිරීම සඳහා කාර්යරාමුව.
පීඩන පරීක්ෂණ ප්‍රතිපත්තිය	බැංකුවේ පීඩන පරීක්ෂණ කාර්යරාමුවේ දළ සැලැස්ම.
අවදානම් කළමනාකරණ අනාවරණ ප්‍රතිපත්තිය	අවදානම් කළමනාකරණ කාර්යයන් සම්බන්ධයෙන් අනාවරණ අවශ්‍යතා.
ICAAP කළමනාකරණ ප්‍රතිපත්තිය	බැංකුවේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මක තක්සේරු ක්‍රියාවලිය (ICAAP) පැවැත්වීම සඳහා කාර්යරාමුව.
ආකෘති අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	මූල්‍ය සහ නියාමන වාර්තාකරණය සහ තීරණ ගැනීම තුළ භාවිතා කරන අවදානම් ආකෘති කළමනාකරණය කිරීමට ක්‍රියාපටිපාටියක් සකස් කිරීමට ප්‍රතිපත්තිය.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූලාසාර වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වාර්තා සහ නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ මූලධර්ම වාර්තාව 2021

### රාජකාරි වෙන්කර තැබීම

සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඔවුන්ගේ තනි තනි කාර්යභාරයන් හා වගකීම් යන සන්දර්භය තුළ අවදානම් හඳුනා ගැනීම සහ කළමනාකරණය සඳහා වගකීමට බැඳී සිටී. ත්‍රිත්ව ආරක්ෂණ මාර්ග, ආකෘතිය රාජකාරි වෙන් කර තැබීම මගින් පැහැදිලි ආරක්ෂණ මාර්ගයක් නිරූපනය කරයි.

ආදායම් උත්පාදනයේ යෙදී සිටින සියලු සේවකයින් සහ මූල්‍ය, භාණ්ඩාගාර, මානව සම්පත් ආදී කාර්යයන්ගෙන් පළමු ආරක්ෂණ මාර්ගය සමන්විත වේ. අවදානම් හඳුනාගැනීම සහ නියාමණය කිරීම පාලන රාමුවක් ස්ථාපිත කිරීම සහ අවදානම් සිද්ධීන් දෙවන ආරක්ෂණ මාර්ගය වෙත යොමු කිරීම පළමු ආරක්ෂණ මාර්ගයේ වගකීම වේ.

දෙවන ආරක්ෂණ මාර්ගයේ කාර්යභාරය වන්නේ බැංකුවේ අවදානම් රුචියට අනුරූපව පළමු ආරක්ෂණ මාර්ගයේ කටයුතු ඉටු කිරීම යටතේ සීමාවන් සහ නියමයන් ස්ථාපිත කිරීම සහ එම සීමාවන් සහ සංරෝධකවලට අනුව පළමු ආරක්ෂණ මාර්ගයේ කාර්යසාධනය නියාමනය කිරීමයි.

තෙවැනි ආරක්ෂණ මාර්ගය විගණනය වන අතර, තෙවැනි ආරක්ෂණ මාර්ගයේ කාර්යභාරය වන්නේ පාලනය, අවදානම් කළමනාකරණය සහ වත්මන් ක්‍රමානුකූල සහ පරිණාමනය වන අවදානම් පාලනයේ ඵලදායීත්වය පිළිබඳ ස්වාධීන සහතික කිරීමක් ලබාදීමයි.

නියාමකයින් සහ බාහිර විගණකයින් විසින් ලබාදෙන යෙදවුම් මගින් අභ්‍යන්තර පාලනයන් සහ අවදානම් කළමනාකරණ කාර්යරාමුව ගැනීමෙන් කිරීමට පහසුකම් සලසන අතර, එය පාර්ශ්වකරුවන්ට අමතර සහතික කිරීමකි.

අවදානම් කළමනාකරණයේ ආරක්ෂණ මාර්ග

රූපසටහන 29



### අවදානම් ආකෘති

නිරණ ගැනීම සඳහා යෙදවුම් දත්ත ප්‍රමාණාත්මක නිමැවුමකට පිරිසැකසීමට කරන ප්‍රමාණාත්මක ක්‍රමයක් ලෙස ආකෘතිය හැඳින්වේ. අවදානම් ආකෘති අවදානම් හඳුනාගෙන තක්සේරු කිරීමට නැවත නැවත භාවිතා කෙරේ. ICAAP ආකෘතිය, අවදානමට වටිනාකම් (VaR) ආකෘතිය සහ අභ්‍යන්තර ශ්‍රේණිගතකරණ ආකෘතිය අවදානම් කළමනාකරණ අරමුණ සඳහා බැංකුව භාවිතා කරන ප්‍රධාන ආකෘති වෙති. තක්සේරු ආකෘති වලින් ඇතිවන අවදානම්, බැංකුවේ ආකෘති අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය තුළ දක්වා ඇති මනා පරිචයන් පිළිපදීමත් කළමනාකරණය කෙරේ.

### අවදානම් ලේඛනය

අවදානම් ලේඛනය යනු පවත්නා සහ අනාගත අවදානම් යන දෙකම හඳුනාගන්නා මෙවලමකි. හඳුනාගත් අවදානම්, අවදානමේ මට්ටම, අවදානමේ හිමිකරුවන් සහ අවදානම් අවම කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු මෙයට ඇතුළත් වේ.

අවදානම් කළමනාකරණ අංශය (RMD) අවදානම් තක්සේරු කිරීමේ ආකෘති භාවිතා කරමින් අවදානම් ලේඛනය නිරන්තරව යාවත්කාලීන කරනු ලබයි.



### අවදානම් අහිරුළු ප්‍රකාශය

අවදානම් අහිරුළු ප්‍රකාශය අවදානම් කළමනාකරණ කාර්යයන් මුළු ප්‍රධාන සංරචකයකි. එමගින් අවදානම් පැතිකඩෙහි ඉදිරි දැක්ම පිළිබිඹු කරන අතර උපායමාර්ගික ප්‍රතිපත්ති ක්‍රියාවලිය පහසු කරනු ලබයි.

බැංකුව සිය අභිමතාර්ථ ඉටු කරගැනීමේදී, දැරීමට අපේක්ෂා කරන අවදානම් මට්ටම අවදානම් අහිරුළිය වේ. එමගින් ව්‍යාපාරික සහ පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන්හි ප්‍රධාන අංග පිළිබිඹු වේ.

බැංකුවේ අවදානම් අහිරුළු ප්‍රකාශය මගින් එහි ව්‍යාපාර, මෙහෙයුම් සහ අවදානම් ගැලපීමේ වටිනාකම ඉහළ නංවයි. එය පිළිගතහැකි අවදානම් මට්ටම් තුළ රඳා පැවතෙමින් පිළිගත් අවදානම සඳහා ප්‍රතිඵලවල සුදුසු තුළනයක් ලබාදීමට ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම සඳහා මඟපෙන්වීමක් ලෙස කටයුතු කරයි.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත අවදානම් අහිරුළු ප්‍රකාශය තුළ පැහැදිලි කළ ප්‍රධාන අංගවලට පහත දැ ඇතුළත්ය:

- ව්‍යාපාර කිරීමේ කොටසක් ලෙස බැංකුව පිළිගන්නා අවදානම්, ඒවා සක්‍රීය අවදානම් කළමනාකරණය තුළින් පාලනය කෙරේ.
- ව්‍යාපාර කිරීමේ කොටසක් ලෙස බැංකුව දරන අවදානම්, පිළිගතහැකි රුපිය තුළ රඳා පැවතීමට සක්‍රීයව කළමනාකරණය කෙරේ.
- බැංකුවට ශුන්‍ය අවදානම් සහිත සීමාසහිත අවදානම්

බැංකුවේ වටිනාකම් සහ මූල්‍ය තත්ත්වය කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කරන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක පරාමිති භාවිතා කරමින් බැංකුව ආයතනික මට්ටමේදී අවදානම් අහිරුළිය සකස් කිරීම සඳහා ඉහළ සිට පහළට යන ප්‍රවේශය භාවිතා කරයි. ආයතනික මට්ටමේදී ප්‍රමාණාත්මක අවදානම් අහිරුළිය මගින් ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය, ද්‍රවශීලතාවය, ලාභදායීතාවය සහ අනෙකුත් විවිධත්වයන්හි අවදානම් කෙරෙහි අවධානය යොමු කෙරේ.

ගුණාත්මක ප්‍රකාශනවල බැංකුවට ශුන්‍ය අවදානම් අහිරුළියක් පවත්නා අවදානම් ප්‍රධාන වශයෙන් ඇතුළත් වේ. ව්‍යාපාරික මාර්ග මට්ටමේදී, ණය, ස්කන්ධය, පොලී අනුපාතය, විදේශ විනිමය වෙළෙඳාම සහ මෙහෙයුම් ආශ්‍රිත අවදානම් කාණ්ඩ මගින් අවදානම් අහිරුළු සීමා තීරණය කෙරේ. වඩා විවිධත්වයක් අවදානම් අහිරුළියක් ස්ථාපිත කිරීමේදී ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට යන ප්‍රවේශයන් දෙයාකාරයෙන්ම, ආංශික මට්ටමින් හෝ වෙළෙඳ නිමැවුම් මට්ටමින් පවතින සීමා ව්‍යුහයන්, තීරණය කරන ලද අයවැය මට්ටම් හා මෙහෙයුම් අවදානම් දර්ශක භාවිතා කරයි.

### ප්‍රධාන අවදානම් අහිරුළු මාත්‍රිකය

වගුව 30

අවධානන	දර්ශකය	2021 - තත්‍ය (බැංකුව) %	අවදානම් අහිරුළියට අනුව කාර්යසාධනය
ලාභදායීතාව	NIM	3.68	✓
	ස්කන්ධය මත ඉපයීම	34.14	✓
	වත්කම් මත ඉපයීම	1.86	✓
ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව	CET 1	17.17	✓
	පළමු පෙළ	18.60	✓
	මුළු ප්‍රාග්ධනය	20.83	✓
ද්‍රවශීලතාව	LCR	240.43	✓
	SLAR	59.63	✓
	NSFR	160.78	✓
තෝලනය	තෝලන අනුපාතය	8.92	✓

**අවදානම් මට්ටම**

- ✓ අවදානම් අහිරුළු සීමාව තුළ
- ✓ උපරිම ඉවසුම් සීමාව තුළ
- ✓ උපරිම ඉවසුම් සීමාවට පහළ

ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා ද්‍රවශීලතාව සහ තෝලනය සඳහා සකස්කළ අවදානම් අහිරුළු සීමාවන් තුළ බැංකුව රඳා පවතී.

බැංකුවේ ලාභදායීතා දර්ශක 2020 වසරට සාපේක්ෂව 2021 දී වර්ධනය වී ඇති අතර බැංකුවේ අවදානම් අහිරුළු සීමාව තුළ පවතී.

### අවදානම් පාලනය

අවදානම් කළමනාකරණ පරිචයන් ඉහළ පාලන ප්‍රමිතියක් පිළිබිඹු කරන බව සහතික කිරීමට බැංකුව කැපවී සිටී. මෙමගින් අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට අවදානම් භාරගැනීමේ කටයුතු ඵලදායී ලෙස සහ විවිධත්වය සිදු කිරීමට හැකියාව ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩලය පාලන රාමුවේ ඉහළම මට්ටම ලෙස ක්‍රියාත්මක වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය එහි අවදානම් අධීක්ෂණ භූමිකාව හරහා, විවිධ අවදානම් නිරාවරණ කළමනාකරණය කිරීමට සහ අභ්‍යන්තර ප්‍රතිපත්ති නිසි ලෙස ස්ථාපිත කර ඒවාට අනුකූල වන බව සහතික කිරීමට ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඒකාබද්ධ රාමුවක් ස්ථාපිත කර ඇති බව සහතික කරයි. බැංකුවේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුවට අනුකූලව මූල්‍ය සහ මූල්‍ය නොවන සියලුම අවදානම් වර්ග කළමනාකරණය කර වාර්තා කරනු ලැබේ.

අභිරුහුණ නොවනුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ පාත්‍රික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ කළමනාකරණ කමිටු

වගුව 31

කමිටුව	වගකීම
අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ (BIRMC)	අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඵලදායී අවදානම් කළමනාකරණ කාර්යයන් මුද්‍රාණය කිරීම සඳහා ඊට පැවරී ඇති අවදානම් ආශ්‍රිත වගකීම් සපුරාලීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වෙයි. අවදානම් අභිරුචිය ස්ථාපිත කිරීම සහ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය (Internal Capital Adequacy Assessment Process - ICAAP) නිර්දේශ කිරීම අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වේ
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව (BAC)	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අභ්‍යන්තර පාලන ක්‍රියාවලියේ සහ අභ්‍යන්තර විගණන කාර්යයේ ඵලදායීත්වය සහ කාර්යක්ෂමතාව නියාමනය කරයි. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව තොරතුරුවල අවංකකම, සුදුසු ගිණුම්කරණ ප්‍රතිපත්තිවල භාවිතය සහතික කරන අතර නෛතික හා නියාමන අනුකූලතා ගැටළු නියාමනය කරයි.

දැනුවත් කිරීම් ගැනීම සඳහා වඩා යහපත් තීක්ෂණ බුද්ධිය ලබාදෙමින් සියලුම ව්‍යාපාර මාර්ගවල පවත්නා සහ ඇතිවන අවදානම්, නැමියාවන් සහ ගැටළු හඳුනා ගැනීම සහ අවබෝධ කර ගැනීම කෙරෙහි අවධානය යොමු කමින් කළමනාකරණ කමිටු කාර්යයන් මුද්‍රාණය කිරීම මගින් මූල්‍ය සහ මූල්‍ය නොවන අවදානම් පිළිබඳ පාලනයේ දැඩිබව ශක්තිමත් කිරීමට ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය පියවර ගෙන ඇත.

### කළමනාකරණ මට්ටමේ අවදානම් කළමනාකරණ කමිටු

වගුව 32


කමිටුව	වගකීම
ණය කමිටුව (CC)	ණය කමිටුව යනු ණය කාර්යයන් ගිණුම් අවදානම් සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය කිරීමට වගකීමට බැඳී සිටින ඉහළ මට්ටමේ කළමනාකරණ කමිටුවයි.  ණය කමිටුව, බැංකුවේ ණය ප්‍රතිපත්ති කලින් කල සමාලෝචන/ක්‍රියාත්මක කිරීම සිදුකරයි. පැවරී ඇති අධිකාරී සීමාවන් තුළ ණය අනුමත කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය පහසුකම් නිර්දේශ කිරීම සඳහා කමිටුව නිරත වේ.
වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව (ALCO)	වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව යනු බැංකුවේ වෙළෙඳපොළ අවදානම සහ ද්‍රවශීලතා අවදානම පාලනය කිරීමට වගකීමට බැඳී ඇති ඉහළ මට්ටමේ කළමනාකරණ කමිටුවයි. මෙම කමිටුව පූර්ව නිශ්චිත පිළිගතහැකි අවදානම/ප්‍රතිඵල අනුපාතය අත්කර ගැනීමට වත්කම් සහ වගකීම්වල පරිමාව, මුසුව, කල්පිරීම, අනුපාත සංවේදිතාව, ගුණත්මකභාවය සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීමට අරමුණු කරයි.  වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුවේ කාර්යයන්ට කෙටි කාලීන ලාභ, දිගුකාලීන ඉපයීම් සහ බැංකුවේ දිගුකාලීන නුබුන්වත්කම ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව ප්‍රාග්ධන ව්‍යුහය, නිෂ්පාදන මිලකරණය, අරමුදල්කරණය සහ ආයෝජන සලකා බලමින් ශේෂ පත්‍රය සහ ඉන් බාහිර තත්ත්වයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීම ඇතුළත්ය.
මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව (ORMC)	මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව බැංකුවේ මෙහෙයුම් අවදානම කළමනාකරණය කරන අතර, මෙහෙයුම් අවදානම් කළමනාකරණ ශිල්ප ක්‍රියාත්මක කර, බැංකුවේ මෙහෙයුම් අලාභ අවම කිරීම පිණිස අභ්‍යන්තර පාලනයේ අවංකකම පවත්වා ගැනීම, ගනුදෙනු ක්‍රියාවලිය තුළ දෝෂ අඩු කිරීම, වංචා වැලැක්වීම යනාදිය අරමුණු කරන ක්‍රියාමාර්ග ගනී.
ආයෝජන කමිටුව (IC)	ආයෝජන කමිටුව යනු බැංකුවේ ආයෝජන කළමනාකරණ අවදානම් කළමනාකරණය කිරීමේ ඉහළ මට්ටමේ කළමනාකරණ කමිටුවයි. කමිටුව බැංකුවේ ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය (IPS) සමාලෝචනය කර ක්‍රියාත්මක කරයි.  කමිටුව පවරන ලද බලතල සීමාවන් තුළ ආයෝජන (එනම් රජයේ සුරැකුම්පත්, කොටස් සුරැකුම්පත් සහ අනෙකුත් මූල්‍ය උපකරණ) අනුමත කිරීමේ නිරත වන අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා ආයෝජන නිර්දේශ කරයි.
තොරතුරු ආරක්ෂණ කමිටුව (ISC)	තොරතුරු ආරක්ෂණ කමිටුව බැංකුවේ තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පාලනය සඳහා ස්ථාපිත කර ඇති ඉහළ මට්ටමේ කළමනාකරණ කමිටුවයි. තොරතුරු ආරක්ෂණ කමිටුව විසින් සියළුම තොරතුරු පද්ධති සහ තීරණාත්මක තොරතුරු බැංකුව තුළ ආරක්ෂිත සහ සුරැකි කරන බවත් පුද්ගලිකත්වයට සහ පාරිභෝගික විශ්වාසයට අනුකූල වන බවත් නියාමනය කරයි.

ප්‍රධාන අවදානම් නිලධාරී (CRO) විසින් මෙහෙයවන අවදානම් කළමනාකරණ අංශය (RMD) අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ කළමනාකරණ කමිටුවට වාර්තා කරයි. අවදානම් කළමනාකරණ අංශය අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත අවදානම් කළමනාකරණ කාර්යාල මට්ටම් නිර්දේශ කරයි. අවදානම් කළමනාකරණ අංශය ණය අවදානම් කළමනාකරණ ඒකකය (CRMU), වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ ඒකකය (MRMU)/ භාණ්ඩාගාර මැදි කාර්යාලය (TMO) සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය (ORMC) යන ඒකක තුනකින් සමන්විත වේ. අවදානම් කළමනාකරණ අංශය අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත ප්‍රතිපත්ති, ක්‍රියාවලි සහ සීමාවන් අනුව සියලුම අවදානම් ස්වාධීනව නියාමනය කරයි. අවදානම් ඇගයීම්වල ස්වාධීන සොයා ගැනීම් අවදානම් කළමනාකරණය ඇතිකිරීමට සහ වැළැක්වීමේ සහ නිවැරදි කිරීමේ පියවර ගැනීම සඳහා කළමනාකරණ කමිටු, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි.

අනුකූලතා නිලධාරී විසින් මෙහෙයවන අනුකූලතා අංශය අදාළ සියලුම නීති, රීති සහ රෙගුලාසි පිළිපැදීම සහතික කිරීමට බැඳී සිටී. මෙම අංශය වෙනස්වන අනුකූලතා පරිසරය විධිමත් ලෙස යාවත් කරන අතර, නව නියෝග අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර සුදුසු පරිදි සන්නිවේදනය කරන බව සහතික කිරීමට අදාළ අංශ/ශාඛා පසු විපරම් කරයි.

අවදානම් කළමනාකරණ පාලන ව්‍යුහය (කාර්යාත්මක වාර්තාකරණය)

රූපසටහන 30



### පද්ධති සහ ක්‍රියාවලි

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව ප්‍රධාන අවදානම් හතරක් හඳුනාගෙන අවදානම් කළමනාකරණය වටා අදාළ වගකීම් සහ අපේක්ෂාවන් දක්වයි. මෙම ප්‍රධාන අවදානම් වන්නේ ණය අවදානම, වෙළෙඳපොළ අවදානම (එනම් ස්කන්ධය, විදේශ විනිමය සහ පොලී අනුපාතය), මෙහෙයුම් අවදානම සහ ද්‍රවශීලතා අවදානමයි. කළමනාකරණ සහ අධ්‍යක්ෂ මණ්ඩල කමිටු වෙත අවදානම් වාර්තාවලින් මූලික අවදානම් සහ අනෙකුත් පවතින සහ නැගී එන සියලු අවදානම් පිළිබඳව සාකච්ඡා කරයි. ප්‍රධාන සහ වෙනත් අවදානම් සමඟ අවදානම් කළමනාකරණය කිරීමට භාවිතා කරන පද්ධති සහ ක්‍රියාවලි පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

### ණය අවදානම

ණය අවදානම යනු ණයකරුවෙක් හෝ ඇපකරුවෙක් ඔවුන්ගේ මූල්‍ය හෝ ගිවිසුම්ගත බැඳීම් සපුරාලීමට අසමත්වීම හේතු කොට ගෙන ඇතිවන අනාගත අලාභ පිළිබඳ අවදානමයි. මෙම නිරාවරණයන් ප්‍රධාන වශයෙන් ණය හා අත්තිකාරම් සහ බැඳීම් හා අවිනිශ්චිතතාවලින් සමන්විත වේ.

බැංකුවට ණය අවදානම ප්‍රධාන වශයෙන් ඇපකරුවන්ගේ පැහැරහැරීමේ අවදානම, සංකේන්ද්‍රණ අවදානම, නිරවුල් කිරීමේ අවදානම සහ ශේෂ වූ ණය අවදානම යන අංගයන්ගෙන් සමන්විත වේ.

### ණය නිරාවරණය

ණය දීමේ කටයුතු බැංකුවේ විශාලතම ණය අවදානම් නිරාවරණය නිර්මාණය කරයි. කොවිඩ්-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ, ණය සහ අත්තිකාරම් 4.3% කින් ඉහළ ගොස් ඇති අතර බැංකුවේ මුළු වත්කම්වලින් 97.2%ක් නියෝජනය කරන ණය අවදානමට උපරිම නිරාවරණය 14.6%කින් වැඩි විය.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරවද්‍ය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

දෙසැම්බර් 31 දිනට	2021 - උපරිම ණය අවදානම් නිරාවරණය (රු. '000)			2020 - උපරිම ණය අවදානම් නිරාවරණය (රු. '000)			(රු. '000) (%)
	දළ ධාරණ අගය	ණය හානිකරණය	ශුද්ධ නිරාවරණය	දළ ධාරණ අගය	ණය හානිකරණය	ශුද්ධ නිරාවරණය	
මුදල් හා මුදලට සමාන දෑ	7,656,263	225	7,656,038	6,492,060	97	6,491,963	17.9%
බැංකු සමග පවතින ශේෂ	7,122,376	1,678	7,120,698	13,255,210	1,711	13,253,499	-46.3%
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	19,897	-	19,897	-100.0%
ලාභ හෝ අලාභ ඔස්සේ හඳුනාගන්නා ලද මූල්‍ය වත්කම්							
- සාධාරණ වටිනාකම මත තක්සේරු කරන ලද	19,572,933	-	19,572,933	11,221,746	-	11,221,746	74.4%
ක්‍රමිකයට පිරිවැය මත මූල්‍ය වත්කම්							
- ණය හා අත්තිකාරම්	550,912,009	11,970,220	538,941,789	525,786,983	8,991,823	516,795,160	4.3%
- ණය හා වෙනත් උපකරණ	936,735,215	1,385,163	935,350,052	754,336,347	103,002	754,233,344	24.0%
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ වටිනාකම මත තක්සේරු කරන ලද මූල්‍ය වත්කම්	13,817,594	-	13,817,594	15,271,822	-	15,271,822	-9.5%
ශේෂ පත්‍රයෙන් උපරිම නිරාවරණය (දළ පදනම)	1,535,816,390	13,357,286	1,522,459,104	1,326,384,065	9,096,633	1,317,287,431	15.6%
ශේෂ පත්‍රයෙන් පිටත උපරිම නිරාවරණය			11,853,668			22,004,476	-46.1%
උපරිම ණය නිරාවරණය			1,534,312,772			1,339,291,907	14.6%

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය


අපගේ නිරූපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021


ණය සහ ආයතනික ණය උපකරණ කළඹ

ශ්‍රේණිගතකරණ සංයුතිය අනුව බැංකුව සහ බැංකු නොවන මූල්‍ය ආයතන නිරාවරණය (2021)\*




A - ආයෝජන ශ්‍රේණිය B - ආයෝජන නොවන ශ්‍රේණිය C - ශ්‍රේණිගත නොකළ  
\* බාහිර ණය තක්සේරු කිරීමේ ආයතන (ECAIs) ශ්‍රේණිගතකිරීම් මත පදනම්ව

ශ්‍රේණිගතකරණ සංයුතිය අනුව ආයතනික නිරාවරණය (2021)\*



A - ආයෝජන ශ්‍රේණිය B - ශ්‍රේණිගත නොකළ  
\* බාහිර ණය තක්සේරු කිරීමේ ආයතන (ECAIs) ශ්‍රේණිගතකිරීම් මත පදනම්ව

නිෂ්පාදනය අනුව නිරාවරණය



	2021	2020		2021	2020
A - නිවාස හා දේපළ ණය	11.7%	13.6%	G - කාලීන ණය - බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI)	1.6%	4.1%
B - පුද්ගලික ණය	40.5%	38.0%	H - කාලීන ණය - ආයතන	1.0%	1.4%
C - තැන්පතු මත ණය	4.6%	5.4%	I - ණය උපකරණවල ආයෝජන - SOE	18.6%	5.7%
D - උකස්	7.7%	7.6%	J - ණය උපකරණවල ආයෝජන - බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI)	0.4%	0.5%
E - රට වාහන ණය	0.2%	0.3%	K - ණය උපකරණවල ආයෝජන - ආයතන	0.1%	0.1%
F - කාලීන ණය - රාජ්‍ය ආයතන	13.6%	23.3%			

2021 දී වාර්තා වූ ණය කළඹ වර්ධනය සඳහා බැංකුවේ පුද්ගල කේන්ද්‍රීය ණය කළඹ ප්‍රධාන වශයෙන් දායක විය. පුද්ගල ණය කාණ්ඩය 50.1% ක කොටසක් සමඟ මුළු ණය කළඹ තුළ ඉහළම සංයුතිය ලෙස අඛණ්ඩව පැවතුනි.

### ප්‍රතිපාර්ශ්ව අවදානම

වසංගතයේ තුන්වන රැල්ලත් සමඟ ආර්ථික කටයුතුවලට බාධාවීම්, සමාජ දුරස්ථකරණ මූලපිරීම් සහ මැයි මැද සිට ඔක්තෝබර් මුල දක්වා දිවයින පුරා පැනවූ සංවරණ සීමා කිරීම් හේතු කොට ගෙන 2021 වසර අභියෝගාත්මක වසරක් විය. මෙම තත්වය ණය අවදානම් නියාමනය සහ කළමනාකරණයේ අවශ්‍යතාවය උග්‍ර කළේය. වසංගතයේ ඇඟවුම් හේතු කොටගෙන සැලකිය යුතු ලෙස ප්‍රතිපාර්ශ්ව පැහැර හැරීමේ අවදානම වැඩි වී එමඟින් ණය අලාභ ප්‍රතිපාදන වැඩි කර ඇත. පිරිනමන ලද ණය විලම්භනය සහ සහනදායී පොලී අනුපාත හමුවීමත්, විපතට පත් ගනුදෙනුකරුවන් ණය පියවීම් සඳහා වැඩි සහනයක් අපේක්ෂා කළහ.


2020 වර්ෂයේ 2.79% ව පැවතුණු දළ අක්‍රීය ණය අනුපාතය 2021 දෙසැම්බර් 31 දිනට 2.97% ක් ලෙස වාර්තා වූණි. කෙසේ වෙතත් එය කර්මාන්තයේ දළ අක්‍රීය ණය අනුපාතිකය වන 4.5% ට වඩා අඩු අගයක් ගනියි.

2021 වර්ෂය සඳහා, ණය හානිකරණ (අදියර 3) ණය සහ අන්තිකාරම් රු. බිලියන 20.0 (2020 දී රු. බිලියන 16.9) ක් වූ අතර, එය බැංකුවේ දළ ණය සහ අන්තිකාරම් වලින් 3.6% (2020 දී 3.2%) වේ. ණය කළඹේ ගුණාත්මක භාවය පිරිහීම හේතුවෙන් ගෙන වාර්ෂික ණය හානිකරණ වෙන්කිරීම රු. බිලියන 3.0 (2020 දී රු. බිලියන 4.7 ට අනුව) ක් වූ අතර, එය වසර අවසානයේ 31.5% ක අදියර 3 වෙන්කිරීම් ආවරණයක් සහිතව රු. බිලියන 12.0ක මුළු ණය හානිකරණ වෙන්කිරීමට හේතු විය.

වැඩිදියුණු කරන ලද ණය තක්සේරු කිරීම්, ණය අනුමත කිරීම්, ණය අවදානම් කළමනාකරණ රාමුව, පශ්චාත් අනුමත කිරීම් නියාමනය සහ අයකිරීමේ ප්‍රයත්නයන් බැංකුවට අක්‍රීය ණය අනුපාත මට්ටම් පහත හෙළීමට සහ ණය පොතේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට දායක වේ.

ප්‍රස්ථාරය 61

අක්‍රීය ණය අනුපාත නැගියාවන් සහ වයස් විශ්ලේෂණය



ප්‍රස්ථාරය 62

හානිකරණය සඳහා වෙන්කිරීමට අනුව ණය සහ අන්තිකාරම්



### සංකේන්ද්‍රණ අවදානම

බැංකුවේ යහපැවැත්මට හෝ එහි මූලික මෙහෙයුම් පවත්වා ගැනීමට ඇති හැකියාවට තර්ජනයක් වියහැකි ආකාරයේ විශාල පාඩු සිදුකිරීමේ හැකියාව සහිත තනි නිරාවරණයක් හෝ බහුවිධ නිරාවරණයක් තුළ අසම්පූර්ණ විවිධාංගීකරණය වීමේ අවදානම ලෙස සංකේන්ද්‍රණ අවදානම ප්‍රකාශ කළ හැක. ණය අවදානම් සංකේන්ද්‍රණ, ස්වභාවයෙන්ම, පොදු හෝ සහසම්බන්ධ අවදානම් සාධක මත පදනම් කරන එක් එක් ප්‍රතිපාර්ශ්වයන්ගේ ණය සුදුසුකම් කෙරෙහි අභිනතර බලපෑමක් ඇති කරයි. යහපත් අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා, ණය කළඹේ සංකේන්ද්‍රණ අවදානම කළමනාකරණය කිරීම වැදගත් සංසිද්ධියක් බවට පත්ව ඇත.

බැංකුවේ ව්‍යාපාර ආකෘතිය සහ රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා එහි දායකත්වයේ මට්ටම සැලකිල්ලට ගනිමින්, අවදානම් අභිරුචි ප්‍රකාශයේ මධ්‍යස්ථ මට්ටමකින් අංශය කෙරෙහි අවදානම් අභිරුචිය අර්ථ දක්වා ඇත. පීඩන වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ පමණක් දෘශ්‍යමාන විය හැකි නිරාවරණයන් අතර අන්‍යෝන්‍ය රඳාපැවැත්ම හඳුනා ගැනීම සඳහා සංකේන්ද්‍රණ අවදානම් මට්ටම් තක්සේරු කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා බැංකුව හර්ෆින්ඩාල් හර්ෂ්මාන් (HHI) දර්ශකය සහ ආතති පරීක්ෂා කිරීම වැනි තාක්ෂණික ක්‍රම භාවිතා කරයි.

නාම සංකේන්ද්‍රණ අවදානම, ණය අභිරුචිය තුළ පවත්නා බව සහතික කිරීම සඳහා ප්‍රතිපාර්ශ්වික සීමාවන්ට අනුව බැංකුවේ ණය නිරාවරණයන් නිරන්තරව නියාමනය කරනු ලැබේ. මහා පරිමාන ණය පහසුකම් සියල්ලම ප්‍රධාන කාර්යාලයේ ණය අංශය මගින් කෙරෙන හෙයින් බස්නාහිර පළාත තුළ භූගෝලීය සංකේන්ද්‍රණයක් පවතී.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරවද්‍ය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

පාත්‍රික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය


අපගේ නිරූපණ විවිධාකාරී නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

ප්‍රස්ථාරය 63

භූගෝලීය අනුව නිරාවරණය



ශේෂ වූ ණය අවදානම

ශේෂ වූ ණය අවදානම යනු සියලු ණය අවදානම් අවම කරණයන් සහ සාධක වී ඇති සියලුම අවදානම් සලකා බැලීමෙන් පසු ඉතිරි වන අවදානම් ප්‍රමාණය ලෙස හඳුනාගත හැකිය.


අවදානම් පාලන රාමුව ශේෂ වූ අවදානම් නිරාවරණය අවම කිරීම සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති මට්ටමින් අර්ථ දක්වා ඇති ක්‍රියාවලි සහ ක්‍රියා පටිපාටි සහ ණය අවදානම් අවම කිරීමේ (CRM) ශිල්පීය ක්‍රම අනුව ශක්තිමත් පාලන යාන්ත්‍රණ අන්තර්ගත වේ. තවද, බැංකුවේ ශක්තිමත් අයකිරීමේ ක්‍රියා පටිපාටි ශේෂ වූ ණය අවදානම කළමනාකරණය කිරීමට පහසුකම් සපයයි. ශේෂ වූ ණය අවදානම් නිරාවරණයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලික ඇපකරුවන් මත පදනම් වූ පුද්ගලික ණය සංයුතියේ ඉහළයාමත් සමඟ ණය ආශ්‍රිත ශේෂ වූ අවදානම ඉහළයාමේ නැඹුරුවක් ඇත. කෙසේ වෙතත් 2021 දී, බැංකුවේ ණය කළඹෙන් 39.7%ක් පුද්ගල ඇපකරය මගින් ආවරණය වේ.

කෙසේ වෙතත්, 30.3% ක ණය කළඹට රජයේ ඇපවලින් අනුබලය ලබාදෙන අතර 12.3% කට නිශ්චල දේපලවලින් අනුබල දෙනු ලැබේ. ඒ අතර, ණය වලින් 9.5% ක් බිම්ස් අනුපාතයට අඩු 50% ට වඩා අඩු නිශ්චල දේපල මගින් අනුබල දෙන ලදී. ඇපකර ලෙස පිළිගත් නිශ්චල දේපල ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස්වලට අනුකූලව සංවර්ධනය කරන ලද නිශ්චල දේපල මත පදනම් ව ප්‍රදානය කළ ණය වලින් 9.5% වටිනාකමට ණය අනුපාතිකය 50% කට අඩුවෙන් නිශ්චල දේපල මත ප්‍රදානය කරන ලද ණය වේ.

විදේශීය බැංකු සමඟ ඇති තැන්පතු, ණය පහසුකම් සහ ලේඛනගත ණය නිසා ඇතිවන බැංකුවේ දේශසීමා නිරාවරණය මුළු වත්කමවලින් 0.2% කට සීමා විය.


ප්‍රස්ථාරය 64

කර්මාන්ත ක්ෂේත්‍රය අනුව නිරාවරණය



ප්‍රස්ථාරය 65

ඇප සහ LTV ආවරණය අනුව



A - පුද්ගල ඇප	39.7%	E - මුදල	4.6%	I - ආයතනික ඇප	0.0%
B - භාණ්ඩාගාර වගකීම්	30.3%	F - වෙනත්	2.9%	J - නිශ්චල දේපළ	12.3%
C - අනාරක්ෂිත	2.0%	G - කල්බදු ලැබීම්	0.3%	● 50% ට අඩු LTV	77.5%
D - රන්	7.7%	H - වංචල දේපළ	0.2%	● 50% අතර බඹස්	20.9%
				● 75% ට වැඩි LTV	1.6%

ණය අවදානම් සමාලෝචනය

වගුව 34

අවදානම් සාධකය	විස්තරය	නිරීක්ෂණය/කළමනාකරණය සඳහා භාවිත මෙවලම්	නිරාවරණ බලපෑම*
ප්‍රතිපාර්ශ්ව අවදානම	ණය ගැනුම්කරුගේ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහය අවසන් නිරවුල් කිරීමට පෙර ප්‍රතිපාර්ශ්වයක් විසින් එකඟ වූ නියමයන් සහ කොන්දේසි යටතේ මූල්‍ය වගකීම්වල වියහැකි පැහැර හැරීම	<ul style="list-style-type: none"> <li>සීමා නිරීක්ෂණය</li> <li>පූර්ව අනතුරු හැඟවීමේ දර්ශක නිරීක්ෂණය කිරීමල අක්‍රිය ණය ප්‍රවණතා</li> <li>ණය සමාලෝචනය කිරීමේ යාන්ත්‍රණය (LRM)</li> <li>ණය ශ්‍රේණිගත කිරීම</li> <li>ආතති පරීක්ෂාව</li> </ul>	ඉහළ
සංකේන්ද්‍රණ අවදානම	කර්මාන්ත ක්ෂේත්‍රයක හෝ භූගෝලීය ප්‍රදේශයක ණය ආශ්‍රිත ප්‍රතිපාර්ශ්වකරුවන්ගේ විෂම ව්‍යාප්තිය	<ul style="list-style-type: none"> <li>හර්ඟින්ඩාල් හර්ෂමාන් දර්ශකය (HHI)</li> <li>සීමා නිරීක්ෂණය</li> <li>ආතති පරීක්ෂාව</li> </ul>	ඉහළ
පියවීමේ අවදානම	ණය පියවන අවස්ථාවේදී සිය ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට අසමත්වීමෙන් ඇතිවිය හැකි බලපෑම.	<ul style="list-style-type: none"> <li>සීමා නිරීක්ෂණය</li> <li>පූර්ව අනතුරු හැඟවීමේ දර්ශක නිරීක්ෂණය කිරීම</li> </ul>	මධ්‍යස්ථ
ශේෂවූ ණය	අනෙකුත් සියළුම අවදානම් ඉවත් කිරීමෙන් අවම කරගැනීමෙන් සහ වෙනත් ආකාරයකින් වගවීමෙන් පසුව ශේෂවූ අවදානම් හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම.	<ul style="list-style-type: none"> <li>සුරැකුම්කරණය</li> <li>තක්සේරු කිරීම/නැවත තක්සේරු කිරීම නිරීක්ෂණය කිරීම</li> <li>ණය සහ වත්කම් වටිනාකම් අනුපාතික නිරීක්ෂණය කිරීම</li> </ul>	මධ්‍යස්ථ
හරස් මායිම් අවදානම	වෙනත් ආකාරයෙන් නුබුන්වත්වීම සහ කැමති ප්‍රතිපාර්ශ්වයන් සාපුරු ඊර්ෂ්‍යා බැඳුම්කර මැදිහත්වීම හෝ ප්‍රතිපත්ති හේතුවෙන් ඔවුන්ගේ බැඳීම් ඉටු කිරීමට අසමත්වීමෙන් වියහැකි අවදානම	<ul style="list-style-type: none"> <li>සුරැකුම්කරණය</li> <li>සීමා නිරීක්ෂණය</li> <li>ආතති පරීක්ෂාව</li> </ul>	පහළ

\* ඉපයීම් සහ ප්‍රාග්ධනය මත බලපෑමේ වාර්ෂික වෙනස

බලපෑමේහි ඉහළයාම     
 වෙනසක් නැත     
 බලපෑමේහි පහළයාම

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

සාමාන්‍යය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### කොට්ඨි 19 බලපෑම් ක්ෂේත්‍ර සහ ගමාර්ථ

වගුව 35

බලපෑම් ක්ෂේත්‍ර	ගමාර්ථ
කළඹේ වර්ධනය හා සංයුතිය	<ul style="list-style-type: none"> <li>පුද්ගල ණය සංයුතිය ඉහළයාම්</li> <li>වෙනත් ක්ෂේත්‍රවලට ණයදීමේ අඩුවීම</li> </ul>
කළඹේ ගුණාත්මකභාවය	<ul style="list-style-type: none"> <li>අක්‍රීය ණය සහ අඩු සක්‍රීය ණය වැඩිවීම</li> <li>කළඹේ ඉපයීම් අඩුවීම</li> </ul>
අයකිරීම්	<ul style="list-style-type: none"> <li>ණය විලම්භන කාලසීමා ලබාදීම</li> <li>ණය නැවත උපලේඛණගත කිරීම</li> <li>අයකිරීමේ ක්‍රියා කල්දැම්ම</li> </ul>
නුබුන්වත්කම් දර්ශක	<ul style="list-style-type: none"> <li>හානිකරණ වෙන්කිරීම</li> <li>ණය අවදානම් බර තබනලද වත්කම් වැඩි වීම සහ ප්‍රාග්ධන අවශ්‍යතා</li> <li>ණය එකතු කිරීමටලින් අපේක්ෂිත මුදල් ප්‍රවාහවල අඩුවීම</li> </ul>

අතිරේක තොරතුරු

මූලාසාර වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව


ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### ණය අවදානම් කළමනාකරණය

ණය අවදානම් කළමනාකරණ මෙවලම්, පාලන සහ ක්‍රියා පටිපාටි භාවිතා කරමින් බැංකුවේ ණය ක්‍රියාවලියේ සෑම උප ක්‍රියාවලියකම ණය අවදානම් කළමනාකරණය අන්තර්ගත වේ.

ණය අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය

රූපසටහන 31



### ණය උත්පාදනය

පුද්ගල කේන්ද්‍රීය ණයදීමේදී අනුගමනය කරන ණය අයදුම්කිරීම සහ ඇගයීමේ ක්‍රියාවලියට ශාඛා ජාලය සහ ප්‍රධාන කාර්යාලයේ ණය අංශයට අනුයුක්ත ණය නිලධාරීන් සහ කළමනාකරුවන් අතර පැහැදිලිව රාජකාරි වෙන්කර ඇති අතර අනුමත ක්‍රියාවලිය අධිකාරී මට්ටම් මගින් සහය වේ.

ආයතනික ණයදීම ආයතනික මූල්‍ය අංශයට අනුයුක්ත සහ අභ්‍යන්තර ණය ශ්‍රේණිගතකරණ ආකෘතිය භාවිතා කරමින් අභ්‍යන්තර ණය ශ්‍රේණිගතකරණයක් පවරන ලද ගනුදෙනුකාර සම්බන්ධතා නිලධාරීන් සහ කළමනාකරුවන් විසින් දැඩි ඇගයීමකට යටත් කෙරේ. මෙම ණය ඇගයීම් සහ ශ්‍රේණිගතකරණ තක්සේරු කිරීම් අවදානම් කළමනාකරණ අංශයේ ණය අවදානම් කළමනාකරණ

ඒකකයේ ස්වාධීන සමාලෝචනයට සහ වලංගු කිරීම්වලට යටත් වේ.

ජංගම සහ නිශ්චල දේපලවලින් උකස් කිරීම මගින් හෝ ඇප (භාණ්ඩාගාරය, ආයතනික හෝ පුද්ගල) ආකාරයෙන් පුරුදුකම් ඇප බැංකුව ලබාගනී. නියාමන උපදෙස් මත පදනම් වී සංවර්ධනය කළ අභ්‍යන්තර ප්‍රතිපත්තිවලට අනුකූලව දේපල උකස්කර සඳහා නිරන්තර ඇගයීම් සිදු කරනු ලැබේ.

පුද්ගල කේන්ද්‍රීය ණය පහසුකම් සඳහා අනුමැතිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කිරීම සඳහා බලය පැවරීම, විශේෂිත සීමාවන්ට වඩා වැඩි ණය පහසුකම් සඳහා අනුමැතිය ණය කමිටුවට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට පවරා ඇත. ආයතනික ණය පහසුකම්

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -ණය විසින් නිර්දේශ කරන අතර අනුමැතිය සඳහා ණය කමිටුවට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරයි.

### ලේඛනගතකරණය සහ ණය බෙදාහැරීම

ණය ක්‍රියාවලිය තුළ මෙහෙයුම් අවදානම් අවම කිරීමට ණය ලේඛනගත කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලබයි. මෙයට ණය අයදුම්පත්වල ප්‍රමාණාත්මකාව සහ සම්පූර්ණත්වය සහතික කිරීම, ගනුදෙනුකරු හඳුනාගැනීමේ ලියවිලි, ආදායම සහ ඇප ඇගයීම් සඳහා ලියවිලි, උකස්/ඇප බැඳුම්කර, වෙනත් තෛතික ලියවිලි සහ ණය බෙදාහැරීමට පෙර රක්ෂණ ඔප්පු ඇතුළත්ය.



ණය අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ, ණය පොතේ ගුණාත්මකභාවය වැඩි කිරීමට ණය ලේඛනගතකිරීම සහ ණය ක්‍රියාවලියේ සම්පූර්ණත්වය සහතික කිරීම සඳහා සාම්පල මත ආයතනික සහ පුද්ගල කේන්ද්‍රීය ණය පහසුකම් සඳහා සමාලෝචන සිදු කෙරේ. ණය අවදානම් කළමනාකරණයේ නිරීක්ෂණ වහා නිවැරදි කිරීම සඳහා ණය ණය නිලධාරීන් වෙත සන්නිවේදනය කෙරේ.

ණය බෙදාහැරීම් ද්විත්ව පාලනයන්ට යටත් වේ. මෙම ක්‍රියාවලිය නියම කරන ලද අභ්‍යන්තර පාලනයන් තුළ ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය පරිදි අරමුදල් ලබාගැනීම සහතික කරයි.

### පශ්චාත් ණය බෙදාහැරීමේ කළමනාකරණය

ණය එකතුකිරීම නියාමනය ඉදිරි පෙළ කාර්ය මණ්ඩලය විසින් ගනු ලබන අඛණ්ඩ ක්‍රියාවලියකි. වසර තුළ ණය ආපසු ගෙවීම සඳහා කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ණය ගැතියන් සඳහා සහන ලබාදෙන ලදී. කෙසේවෙතත්, බැංකුවේ අවදානම් අභිරුචිය අනුව ණය කළඹේ ගුණාත්මකභාවය කෙරෙහි ආපදාවන් අවම කර ගැනීමට වසංගතයෙන් පීඩාවට පත් නොවූ ණයගැතියන්ගේ අක්‍රීය ණය සඳහා මෘදු අයකරගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා ලදී.

බැංකුව සීමා රාමුව තුළ අංශ සහ අවදානම් බරතබන ලද වත්කම් පන්ති මත පදනම් වී ණය නිරාවරණ සීමාවන් නියම කර ඇති අතර අවදානම් අභිරුචි මට්ටම කළඹේ ගුණාත්මකභාවය, සංකේන්ද්‍රණ සහ ඉපයීම් නියාමනය කිරීමට සකස් කරනු ලැබ ඇත. ණය දීමේ කටයුතු අවදානම් අභිරුචි මට්ටම් තුළ කරගෙන යන බවත් අභ්‍යන්තරව සහ නියාමක විසින් නියමකළ තනි ණයගැති සීමාව පිළිපදින බවත් සහතික කිරීමට ණයදීමේ මෙහෙයුම් සීමා රාමුවට අනුව නිරතුරුව නියාමනය කෙරේ.

ණය අවදානම් කළමනාකරණ අංශය බැංකුවේ ණය කළඹේ ගුණාත්මකභාවය පිරිහීමට ලක්වියහැකි පූර්ව අනතුරු හැඟවීමේ දර්ශක හඳුනාගැනීමට ණය කළඹ නියාමනය කරයි. වියහැකි අහිතකර විතැන්වීම්/සංකේන්ද්‍රණ හඳුනා ගැනීම සඳහා නිෂ්පාදන අනුව විශ්ලේෂණ නිරන්තරව සහ ආවස්ථික පදනම් මත පවත්වනු ලැබේ. පවත්වන ලද සමාලෝචනවල නිරීක්ෂණ පිළියම් ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති වෙනස්වීම් සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට ඉදිරිපත් කෙරේ.

### 2021 තුළ ණය අවදානම් කළමනාකරණ මූලිකාංගයන්

#### ප්‍රතිපත්ති රාමුව

- බැංකුවේ ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති සමාලෝචනය කර යාවත්කාලීන කිරීම.
- ණය අභිරුචි සීමා සහ ණය සීමා සමාලෝචනය.

#### නියාමනය

- අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ණය අවදානම් කළමනාකරණ දර්ශන පුවරුව නිරන්තරව ඉදිරිපත් කිරීම.
- ණය කමිටුව වෙත පූර්ව අනතුරු හැඟවීමේ දර්ශක සහ කළඹ නියාමන වාර්තා නිරන්තරව ඉදිරිපත් කිරීම.
- හානිකරණ තක්සේරු කිරීම වලංගු කිරීම.
- නැවත අගය කිරීමේ ප්‍රගතිය නියාමනය.

#### ක්‍රියාවලි වර්ධනයන්

- පහත දැ තුළින් උත්පාදිත නිමැවුම් මත පදනම් වී ක්‍රියාවලි නිර්දේශ කිරීම සහ පාලන වර්ධනයන්:
  - පුද්ගල කේන්ද්‍රීය ණය සහ අයකිරීමේ ක්‍රියාවලිය සඳහා නිර්දේශිත අවදානම් පාලන ස්වයං තක්සේරුව
  - ණය සමාලෝචනය කිරීමේ යාන්ත්‍රණය
  - ආතති පරීක්ෂණය සහ ක්‍රියාදාම විශ්ලේෂණය

#### අභ්‍යන්තර අවදානම් ශ්‍රේණිගතකරණය

- ආයතන ණයකරුවන්ගේ අභ්‍යන්තර ශ්‍රේණිගතකරණ තක්සේරු කිරීම් වලංගු කිරීම.
- අභ්‍යන්තර අවදානම් ශ්‍රේණිගතකරණය භාවිතයෙන් ණය කළඹේ අවදානම් පැතිකඩ සමාලෝචනය.

## වෙළෙඳපොළ අවදානම

වෙළෙඳපොළ අවදානම පොලී අනුපාත, විනිමය හුවමාරු අනුපාත, කොටස් මිල සහ වෙළෙඳ ද්‍රව්‍යවල මිල ගණන් වැනි වෙළෙඳපොළ විචලනයාවන් හි අහිතකර විතැන්වීමෙන් ඇතිවන මූල්‍ය උපකරණ කළඹක ඉපයීම්, හෝ අනාගත මුදල් ප්‍රවාහයන් හි වෙනස්වීමෙන් වියහැකි අලාභයෙන් ඇති වේ. ශ්‍රී ලංකා මහ බැංකුව 2019 අංක 06 නියෝගය "භාණ්ඩාගාර මෙහෙයුම් සඳහා වෙළෙඳපොළ හැසිරීම සහ ව්‍යවහාර" නිකුතුවත් සමඟ වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ කාර්යයේ අවශ්‍යතාව සහ වැදගත්කම ශක්තිමත් කරන ලදී. වෙළෙඳපොළ අවදානමට බැංකුවේ නිරාවරණය පහත සඳහන් මූලාශ්‍රවලින් ප්‍රධාන වශයෙන් ඇති වේ:

### වෙළෙඳ කළඹ

වෙළෙඳ අවදානම යනු බැංකුව විසින් මූල්‍ය වෙළෙඳපොළ තුළ සිදුකරනු ලබන වෙළෙඳ කටයුතුවලින් ඇතිවන අලාභයට ඇති හැකියාවයි. බැංකුවේ වෙළෙඳ කළඹ රජයේ

සුරැකුම්පත් සහ ස්කන්ධ ආයෝජන වලින් සමන්විත වේ. වෙළෙඳ කළඹ තුළ ස්ථාන දැරීම හේතුවෙන් බැංකුව වෙළෙඳපොළ අවදානමට නිරාවරණය වේ. 2021 වසර අවසානයේදී, බැංකුවේ වෙළෙඳ කළඹ රු.බි. 19.6ක් වූ අතර, එය බැංකුවේ මුළු වත්කම්වලින් 1.2%ක් සඳහා දායක වේ.

**පොලී අනුපාත අවදානම:** ආදායම වක්‍ර සහ ණය පැතිරීම තුළ වෙනස්වීම්වලින් ඇතිවේ.

**ස්කන්ධ මිල අවදානම:** ස්කන්ධ ආයෝජනවල මිලගණන් හි වෙනස්වීම්වලින් ඇතිවේ.

**විදේශ විනිමය අනුපාතික අවදානම:** විනිමය හුවමාරු අනුපාතවල වෙනස්වීම්වලින් ඇතිවේ.

**වෙළෙඳ භාණ්ඩ අවදානම:** බැංකුවට වෙළෙඳ භාණ්ඩ මිල අවදානම සඳහා ඉතා සුළු අවදානමක් ඇති අතර, එය උකස් කළඹ මත රත් මිලෙහි උච්ඡාවචනයේ ප්‍රමාණයට සීමා වේ.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්වරණ වර්ධන ක්‍රියාමාර්ග සහ නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
← ප්‍රාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021 →

**වෙළෙඳ නොවන කළඹ**

බැංකුවට ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් ස්චාරක්ෂකයක් ඇති බවත් ඉන් බොහොමයක් උසස් තත්වයේ අලෙවිකළහැකි රජයේ සුරැකුම්පත්වල ඇති බවත් වත්කම් වගකීම් කළමනාකරණ අංශය සහතික කරයි. 2021 වසර අවසානයේදී, රජයේ සුරැකුම්පත්වල මුළු ආයෝජනය රු.බි. 835.4ක් වූ අතර, එය බැංකුවේ මුළු වත්කම්වලින් 52.9%ක් සඳහා දායක වේ. ආයතනික ණය සහ වෙනත් මූල්‍ය උපකරණ තුළ ආයෝජන රු.බි. 129.5ක් වූ අතර, එය බැංකුවේ මුළු වත්කම්වලින් 8.2%ක් සඳහා දායක වේ.

බැංකුවට විදේශ මුදල්වලින් නම් කරන ලද වත්කම්, වගකීම් සහ අදාළ ආදායම් සහ වියදම්වල නිරාවරණ ඇත. අභ්‍යන්තර සහ නියාමන සීමාවන්ට අනුකූල වීම සඳහා විවෘත තනතුරු පවත්වාගෙන යාම බැංකුව සහතික කරයි.

**ශේෂ පත්‍රයෙහි වෙළෙඳපොළ අවදානම් අයිතම අනුරූපනය**

වගුව 36

2021 දෙසැම්බර් 31 දිනට	මූල්‍ය ප්‍රකාශනය පරිදි ප්‍රමාණය රු. '000	වෙළෙඳ අවදානමට නිරාවරණය රු. '000	වෙළෙඳ නොවන අවදානමට නිරාවරණය රු. '000	වෙළෙඳපොළ අවදානම් වර්ගය
<b>මූල්‍ය වත්කම්</b>				
මුදල් හා මුදලට සමාන දෑ	7,656,038		7,656,038	IRR, FX
බැංකු සමග තැන්පතු	7,120,698		7,120,698	IRR,FX
සාධාරණ අගයට මනින ලද මූල්‍ය වත්කම්	19,572,933	19,572,933		IRR,Equity
ක්‍රමිකය පිරිවැයට මූල්‍ය වත්කම් - ණය සහ ලැබීම්	538,941,789		538,941,789	IRR,FX
ක්‍රමිකය පිරිවැයට මූල්‍ය වත්කම් - ණය සහ අනෙකුත් උපකරණ	935,350,052		935,350,052	IRR,FX
අනෙකුත් විස්තරාත්මක ආදායම තුළින් සාධාරණ අගයට මනින ලද මූල්‍ය වත්කම්	13,817,594		13,817,594	IRR,Equity
<b>එකතුව</b>	<b>1,522,459,104</b>	<b>19,572,933</b>	<b>1,502,886,171</b>	
<b>මූල්‍ය වගකීම්</b>				
බැංකුවලට ගෙවිය යුතු	7,686,553		7,686,553	IRR, FX
ක්‍රමිකය පිරිවැයට මූල්‍ය වගකීම් - තැන්පත්කරුවන්ට ගෙවියයුතු	1,428,467,385		1,428,467,385	IRR,FX
ක්‍රමිකය පිරිවැයට මූල්‍ය වගකීම් - ණයකරුවන්ට ගෙවියයුතු	7,719,532		7,719,532	IRR,FX
කල්බදු වගකීම	1,292,139		1,292,139	IRR
නිකුත්කළ ණය සුරැකුම්	37,529,017		37,529,017	IRR
<b>එකතුව</b>	<b>1,482,694,626</b>		<b>1,482,694,626</b>	

2021 දී, රජයේ සුරැකුම්පත් ද්විතියික වෙළෙඳපොළ ඵලදායීතාව වක්‍රය 2020 වසරට සාපේක්ෂව ඉහළට විතැන්වීමක් දක්නට ලැබුණි. පැවති අඩු පොලී අනුපාත හේතුවෙන් කොටස් වෙළෙඳපොළ පිරිවැදුම සහ පරිමාවන් පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. සමාලෝචිත වර්ෂය සඳහා විදේශීය ආයෝජකයින් ලැයිස්තුගත කොටස් වලින් රු. බිලියන 52.6 ක සහ රජයේ සුරැකුම්පත් වලින් රු.බි.බි. 5.1 ක ශුද්ධ විකුණුම්කරුවන් ලෙස පැවතුණි.

2021 වර්ෂයේදී අපනයන ඉපැයීම් වාර්ෂිකව 24.4% කින් වැඩි වූ අතර ආනයන වියදම වාර්ෂිකව 28.5% කින් වැඩි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ ශේෂය ඇ.ඩො. 8.1 කින් පුළුල් විය. සංචාරක කර්මාන්තයෙන් සහ සේවක ප්‍රේෂණවල තවදුරටත් අඩු වූ ඉපැයීම්

2021 නොවැම්බර් අවසානයට ඇ. ඩොලර් 1.0 දක්වා රටේ විදේශීය විනිමය සංචිත අඩුවීමකට හේතු විය. කෙසේ වෙතත්, වසර අවසානයේදී මිත්‍ර ජාතීන් වන ඉන්දියාව සහ චීනය වෙතින් හුවමාරු ලැබීම් සමඟ, එය ඇ. ඩොලර් බිලියන 2.77 දක්වා වර්ධනය විය. ඇ. ඩොලර් සඳහා ඉහළ ඉල්ලුමක් හේතුවෙන්, ඇ. ඩොලර්/රු. වසර තුළ 7.55% (මහ බැංකු TT මධ්‍ය අනුපාත) කින් අවප්‍රමාණය විය. මහ බැංකුව විසින් 2021 සැප්තැම්බර් මස ආරම්භයේ සිට TT මධ්‍ය අනුපාතිකය ඇ. ඩොලර්/රු. 200.75 මට්ටමේ ස්ථාවරව තබාගෙන ඇත.

(දත්ත මූලාශ්‍රය- මහ බැංකුව)

2021 තුළ, අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ආයෝජකයින් අවදානම් වත්කම්වලින් ආරක්ෂිත ආයෝජන වෙත මාරු වීම නිසා ලෝක රන් මිල 2.9% කින් පමණ වැඩි විය (මූලාශ්‍රය: මහ බැංකුව) මිල ප්‍රවණතා නියාමනය කරමින්,

බැංකුව විසින් වසර තුළ උකස්කර මත අත්තිකාරම් සීමාවන් සංශෝධනය කරන ලදී.

විවික්ෂණ අවදානම් සීමාවන්, බැංකුවේ අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි පිළිපැදීම, වෙළෙඳපොළ මනා භාවිතයන් සහ වෙළෙඳපොළ අඛණ්ඩ නියාමනය සහ වාර්තාකරණය සහ ද්‍රවශීලතා අවදානම් හේතුවෙන් සිදුවිය හැකි පාඩු අවම කර ගැනීමට හැකි විය.

සමාලෝචනයට ලක්වන කාලසීමාව තුළ අභ්‍යන්තර සහ නියාමන අවශ්‍යතාවලට අනුකූලව ස්කන්ධ ආයෝජන සහ විදේශ ව්‍යාවහාර මුදල් ගනුදෙනු කිරීමෙන් බැංකුව වාසි ලබාගෙන ඇත. කෙසේ වෙතත්, රජයේ සුරැකුම්පත් මත ද්විතියික වෙළෙඳපොළ ඵලදාවන් ඉහළ යාමෙන් ඇති වූ සාණාත්මක බලපෑම බැංකුව කළමනාකරණය කළේය.

වෙළෙඳපොල අවදානම් සමාලෝචනය

වගුව 37

අවදානම් සාධකය	විස්තරය	නියාමන/කළමනාකරණය සඳහා භාවිත වෙමින්	නිරාවරණය	බලපෑම
<b>පොලී අනුපාත අවදානම්</b>				
ප්‍රතිමිලකරණ අවදානම	ශේෂ පත්‍රයෙන් නිරාවරණය වන හෝ නොවන වත්කම් සහ වගකීම්වල අනුපාත සංවේදීතාවයේ අනුපාත වෙනස්වීම හෝ මුදල් ප්‍රවාහ අතර කාලය පිළිබඳ වෙනස්කම් හේතුවෙන් පැන නගින අවදානම	<ul style="list-style-type: none"> <li>ප්‍රතිමිලකරණ පරතර සීමා නියාමනය</li> <li>අනුපාත සංවේදී වත්කම් (RSA) සහ අනුපාත සංවේදී වගකීම් (RSL) මත සීමා.</li> </ul>	ඉහළ	▲
ආදායම් වක්‍ර අවදානම	දිගුකාලීන අනුපාතවල වෙනස්වීම් වලට වඩා අඩු හෝ වැඩි වශයෙන් කෙටි කාලීන අනුපාත වෙනස්වීමේ අවදානම.	<ul style="list-style-type: none"> <li>සංවේදීතාවය/අනුපාත කම්පන සමග පීඩන පරීක්ෂාව.</li> </ul>	ඉහළ	▲
පදනම් අවදානම	සමාන කල්පිරීමේ කාලයක් හෝ ප්‍රතිමිලකරණ දින සහිත අනුපාත සංවේදී වත්කම් සහ අනුපාත සංවේදී වගකීම්වල අනුපාත දර්ශක තුළ අසමාන විතැන්වීමෙන් පැන නගින අවදානම.	<ul style="list-style-type: none"> <li>අනුපාත සංවේදී වත්කම් සහ අනුපාත සංවේදී වගකීම්වල අනුපාත කම්පන ආශ්‍රිත සංවේදීතාව</li> </ul>	ඉහළ	▲
විදේශ විනිමය අවදානම	විදේශ විනිමය ස්ථානගත කිරීම්වල කල්පිරීම ආශ්‍රිත නොගැලපීම් හේතුවෙන් පැන නගින විනිමය අනුපාතවල අහිතකර වෙනස්කම්වලින් ඇතිවන ඉපයීම් සහ ප්‍රාග්ධනය මත ඇති විය හැකි බලපෑම.	<ul style="list-style-type: none"> <li>සීමා නියාමනය</li> <li>අවදානමේදී විදේශ විනිමය වටිනාකම</li> <li>පීඩන පරීක්ෂාව</li> </ul>	මධ්‍යස්ථ	▼
ස්කන්ධ මිල අවදානම	ස්කන්ධ වෙළෙඳපොල මිලෙහි සිදුවන වෙනස්කම් මත පදනම්ව ඇති විය හැකි පාඩු.	<ul style="list-style-type: none"> <li>සීමා නියාමනය</li> <li>අවදානමේදී සමකොටස් වටිනාකම</li> <li>දෛනික පදනමක් මත ලාභ හා පාඩු ඔස්සේ ආසන්න වෙළෙඳපල මිලට අනුරූපී සාධාරණ වටිනාකම් සහ වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ ආසන්න වෙළෙඳපල සාධාරණ වටිනාකම් කළඹ</li> </ul>	මධ්‍යස්ථ	▲
වෙළෙඳ භාණ්ඩ මිල අවදානම	වෙළෙඳ භාණ්ඩවල (රන්) මිලෙහි සිදු වන වෙනස්කම් හේතුවෙන් ඇති වන සෘණ බලපෑම.	<ul style="list-style-type: none"> <li>ණය සහ වත්කම් වටිනාකම් අනුපාතික නියාමනය</li> </ul>	පහළ	▶
*ඉපයීම් සහ ප්‍රාග්ධනය මත බලපෑමෙහි වාර්ෂික වෙනස				
<span>▲ බලපෑමෙහි ඉහළයාම</span> <span>▶ වෙනසක් නැත</span> <span>▼ බලපෑමෙහි පහළයාම</span>				

කොවිඩ්-19 බලපෑම් ක්ෂේත්‍ර සහ ගමාහාර්ථ

වගුව 38

අවධානිත ක්ෂේත්‍ර	ගමාහාර්ථ
පොලී අනුපාත	<ul style="list-style-type: none"> <li>වසර ආරම්භයේදී ආර්ථිකය තුළ පැවති අඩු පොලී අනුපාත වර්ධිත ශුද්ධ පොලී ආන්තිකයට හේතු විය.</li> <li>2021 අග ද්විතියික වෙළෙඳපොල වෙළෙඳ ආදායම වැඩිවීම, ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට කළඹ මත උපලබ්ධි නොවූ අලාභ වැඩිවීම.</li> </ul>
ස්කන්ධ මිල	<ul style="list-style-type: none"> <li>ස්කන්ධ වෙළෙඳපොල කාර්යසාධනයන් වැඩිවීම, ප්‍රාග්ධන ලාභ සහ උපලබ්ධි නොවූ ලාභ වැඩිවීම</li> </ul>
විදේශ විනිමය	<ul style="list-style-type: none"> <li>2021 සැප්තැම්බර් සිට ඇ.ඩො/රු.200.75ට ස්ථාවර මහ බැංකු TT-මැදි අනුපාතය.</li> <li>ප්‍රේෂණ පිරිවැය වැඩිවීම සහ ප්‍රේෂණ අඩුවීම.</li> <li>ඇ.ඩො සඳහා වැඩි වූ ඉල්ලුම සහ ඇ.ඩො අරමුදල්වල හිඟය.</li> </ul>

වෙළෙඳපොල අවදානම්

කළමනාකරණය

පළමු ආරක්ෂණ මාර්ගය ලෙස කටයුතු කරන භාණ්ඩාගාර ඉදිරි පෙළ කාර්යාලය අවදානම් කළමනාකරණ රාමුව තුළ දක්වා ඇති එහි සෘජු වගකීම් පිළිබඳ විෂයපථය තුළ බැංකුවේ වෙළෙඳ සහ වෙළෙඳ නොවන අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය සඳහා වගකීමට බැඳී සිටී. භාණ්ඩාගාර මැදිපෙළ කාර්යාලය (TMO) දෙවැනි පෙළ පාලන කාර්යය ලෙස ක්‍රියාත්මක වන අතර, පළමු ආරක්ෂණ මාර්ගයේ වෙළෙඳ අවදානම් කළමනාකරණ ව්‍යවහාර ස්වාධීනව නියාමනය සිදුකරයි.

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කාර්යරාමුව යටතේ, වෙළෙඳපොල අවදානම් කළමනාකරණ කාර්යරාමුව මගින් වෙළෙඳ අවදානම සහ වෙළෙඳ නොවන අවදානමට පොදු අවදානම් ලක්ෂණ පෙන්වුම් කරමින් සියලුම අවදානම් වර්ග එකට එකතු කරයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

අපගේ නිරවද්‍යතාවය සහ නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

පාත්‍රික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූලාසායන

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

චාරිත්‍රමය වාර්තාව 2021

### පොලී අනුපාත අවදානම

#### වෙළෙඳ කළඹ තුළ පොලී අනුපාත අවදානම

ලාභ අලාභ තුළින් සාධාරණ අගයේ කළඹ තුළ දරන ලද බැංකුවේ පොලී අනුපාත සංවේදී ආයෝජනවලින් වෙළෙඳ කළඹ තුළ පොලී අනුපාත අවදානම ඇති වේ. බැංකුවේ අනුපාත සංවේදී ලාභ අලාභ තුළින් සාධාරණ අගයේ ආයෝජනය 2021 අවසානයේදී රජයේ සුරැකුම්පත් තුළ මුළු ආයෝජනයෙන් 2.1%ක් වූ අතර එය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරුවලින් සමන්විත වේ. රජයේ සුරැකුම්පත්වල ලාභ අලාභ තුළින් සාධාරණ අගයේ කළඹ තුළ පොලී අනුපාත අවදානම වෙළෙඳ කළඹ තුළ දරන සුරැකුම්පත්වල කාලසීමාව මත පදනම් වී ගණනය කළ උපලබ්ධි නොවූ ලාභ/අලාභ සහ ප්‍රාග්ධන අවශ්‍යතාව තුළින් තක්සේරු කෙරේ.


#### බැංකු කළඹ තුළ පොලී අනුපාත අවදානම (IRRBB)

පොලී අනුපාත සංවේදී පරතරය **වගුව 39**

	< මාස 1	මාස 1-3	මාස 3-6	මාස 6-12	වසර 1-3	වසර 3-5	> වසර 5
අනුපාත සංවේදී වත්කම් (රු. මිලියන)	35,361	52,240	42,769	138,127	428,017	383,775	429,696
අනුපාත සංවේදී වගකීම් (රු. මිලියන)	268,601	461,057	270,169	436,608	16,737	23,230	5,000
කාල පරතරය (අනුපාත සංවේදී වත්කම් - අනුපාත සංවේදී වගකීම්)	(233,240)	(408,817)	(227,400)	(298,481)	411,280	360,544	424,696
සමුච්චිත පරතරය - රු. මිලියන)	(233,240)	(642,057)	(869,457)	(1,167,938)	(756,658)	(396,114)	28,583
තත්‍ය පරතරය අනුපාත සංවේදී වගකීම් වල ප්‍රතිශතයක් ලෙස - 2021	-86.80%	-88.70%	-84.20%	-68.40%	2,457.30%	1,552.10%	8,493.90%
තත්‍ය පරතරය අනුපාත සංවේදී වගකීම් වල ප්‍රතිශතයක් ලෙස - 2020	-82.40%	-82.50%	-79.50%	-67.00%	827.40%	2,509.30%	

පොලී අනුපාත අවදානමට බැංකුවේ නිරාවරණය වීම, වෙළෙඳපොළ පොලී අනුපාතවල ශුද්ධ පොලී ආදායම ආන්තික උච්චාවචනයන් මගින් බලපෑමට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වේ. මෙය පාදක පොලී උපයන වත්කම්, පොලී දරන වගකීම් සහ ශේෂ පත්‍රයෙන් බැහැර අයිතම කෙරෙහි විභව බලපෑමක් ඇති කරයි. පොලී අනුපාත අවදානම් වෙත බැංකුවේ නිරාවරණය ප්‍රති මිලකරණ අවදානම, එලදා වක්‍ර අවදානම සහ පදනම් අවදානම යන ආකාරයෙන් හඳුනාගත හැකිය.

අභිතකර පොලී අනුපාත වින්දනවීම් බැංකු කළඹේ ස්ථානගතකිරීම්වල වර්තමාන වටිනාකම සහ අනාගත මුදල් ප්‍රවාහවල නොගැලපීමේ වෙනස්වීම් තුළින් බැංකුවේ ප්‍රාග්ධන සහ පොලිය කෙරෙහි බලපෑම් ඇති කරයි. පොලී අනුපාත අවදානමේ මෙම ආකාරය වෙළෙඳ නොවන වත්කම් හා වගකීම්වල කාල ව්‍යුහය සහ උපකරණ මිලකරණය කරනු ලබන ආකාරය මත පදනම් වූ පොලී අනුපාත දර්ශක අතර වෙනස්වීම්වලින් ඇති වේ. විධිමත්ව කළමනාකරණය නොකරන්නේනම්, බැංකු කළඹ තුළ පොලී අනුපාත අවදානම බැංකුවේ ප්‍රාග්ධන පදනම සහ අනාගත ඉපයීම් කෙරෙහි සැලකියයුතු අභිතකර බලපෑමක් ඇති කරනු ඇත.



වසර 1 ට අඩු කල්පිරීමේ කාල පරාසයක් තුළ විශාල සංඛ්‍යාත්මක නොගැලපීම්, වසර තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම කෙරෙහි ධනාත්මක බලපෑම්වලට හේතු විය. ප්‍රතිපත්ති අනුපාත 2021 වසර මැද සුළු වශයෙන් ඉහළ ගිය අතර, ඒ තුළින් පොලී අනුපාද ඉහළ ගියේය. එබැවින්, විශාල සංඛ්‍යාත්මක කල්පිරීම් පසුගිය වසරට සාපේක්ෂව පවු විය.

බැංකුවේ වත්කම් හා වගකීම්වලින් ආසන්න වශයෙන් 90%කට වඩා පොලී අනුපාත සංවේදී වන බැවින් පොලී අනුපාත අවදානම කළමනාකරණය කිරීම බැංකුවේ තීරණාත්මක අංගයක් වන අතර, එහිදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම හෝ ශුද්ධ පොලී ආන්තිකය පොලී අනුපාත විචලනයන්ට යටත් වේ. එමනිසා බැංකුවේ පොලී අනුපාත අවදානම කළමනාකරණ වැඩපිළිවෙල මගින් කල්පිරීම්වල (ස්ථාවර අනුපාත වත්කම් හෝ වගකීම්) නොගැලපීම් අවම කිරීමට හෝ ප්‍රතිමිලකරණ ගැලපීමට (පාවෙන අනුපාත වත්කම් හෝ වගකීම්) අදහස් කරයි. ඉපයීම් දෘෂ්ටිකෝණය සහ ආර්ථික වටිනාකම් දෘෂ්ටිකෝණය තුළ බැංකුව පොලී අනුපාත අවදානම මනිනු ලබයි.

බැංකුව මූලික වශයෙන් පොලී අනුපාත ප්‍රතිමිලකරණ පරතරය පිළිබඳ විශ්ලේෂණයක් මගින් පොලී අනුපාත අවදානම තක්සේරු කරයි. නිශ්චිතව දක්වා ඇති කල්පිරීමේ කාල පරාසයක් තුළදී ප්‍රතිමිලකරණය වන පොලී උපයන වත්කම් සහ පොලී දරන වගකීම් අතර වෙනස පොලී අනුපාත ප්‍රතිමිලකරණ පරතර විශ්ලේෂණය මගින් මනිනු ලබයි.


#### ස්කන්ධ මිල අවදානම

ආදායමේ සහ සංචිත තුළ ඇති විය හැකි විචලනවලට බැංකුව නිරාවරණය කෙරෙමින් කොටස් වෙළෙඳපොළ ගතිකතා හේතුවෙන් ස්කන්ධ කළඹ තුළ ආයෝජනවල වටිනාකම හීනවීමේ අවදානම ස්කන්ධ මිල අවදානම ලෙස හැඳින්වේ. සාමාන්‍ය කොටස් මෙන්ම ඒකක භාර වලට අදාළ ලැයිස්තුගත ස්කන්ධ උපකරණවල එහි ආයෝජනවලින් හටගන්නා ස්කන්ධ මිල අවදානමට බැංකුව නිරාවරණය වේ.

බැංකුවේ ලැයිස්තුගත ස්කන්ධ කළඹ, ලාභ හෝ අලාභ මත සාධාරණ වටිනාකම් කළඹ සහ වෙනත් විස්තීරණ ආදායම් මත සාධාරණ වටිනාකම් කළඹ යන දෙකෙන් සමන්විත වන අතර, ස්කන්ධවල ආයෝජනයේ ප්‍රමාණය අවදානම් සීමා කාර්යරාමුව සහ ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය සහ වෙළෙඳපොළ තත්ත්වයන් මගින් තීරණය කෙරේ

කළඹ වර්ගය	ස්කන්ධ කළඹ තත්ත්වය				උපලබ්ධි නොවූ ලාභ/(අලාභ) රු. '000
	2021		2020		
	පොතේ අගය රු. '000	වෙළෙඳපොළ අගය රු. '000	පොතේ අගය රු. '000	වෙළෙඳපොළ අගය රු. '000	
ලාභ හෝ අලාභ මත සාධාරණ වටිනාකම් කළඹ	2,683,677	2,329,980	2,524,999	1,675,748	495,554
වෙනත් විස්තීරණ ආදායම් මත සාධාරණ වටිනාකම් කළඹ	3,230,241	2,895,358	3,228,106	2,769,948	123,274
<b>එකතුව</b>	<b>5,913,918</b>	<b>5,225,337</b>	<b>5,753,105</b>	<b>4,445,696</b>	<b>618,828</b>

කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන දර්ශකය 80%ක ලාභයක් හෝ 5,452ක දර්ශක ලකුණු සමඟ 12,226.01 දී 2021 වසර අවසන්කළ අතර, S&P දර්ශකය 4,233.25 දී අවසන් කිරීමට දර්ශක ලකුණු 1,595කින් හෝ 60%කින් වැඩි වී ඇත. ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට ස්කන්ධ කළඹ තුළ වෙළෙඳපොළ වටිනාකම 2021 අවසානයේදී රු.බි. 2.3 දක්වා වාර්ෂිකව 39%කින් වැඩි විය. ස්කන්ධ වෙළෙඳපොළ තුළ සක්‍රීය සහභාගිත්වය සමඟ, 2021 මුදල් වසර සඳහා බැංකුව ස්කන්ධ සුරැකුම්පත් වෙළෙඳාමෙන් රු.බි. 485.6ක ලාභයක් රැකගනු ලැබීය.



### විදේශ විනිමය අවදානම

විදේශ විනිමය අනුපාතවල අනපේක්ෂිත හා අවාසිදායක උච්ඡාවචනවල ප්‍රතිඵලයක් ලෙස ඉපයීම් හා ප්‍රාග්ධනය කෙරෙහි ඇති විය හැකි බලපෑම විදේශ විනිමය අවදානම වේ. 2021 වසර තුළදී, එක්සත් ජනපද ඩොලරය හා ශ්‍රී ලංකා රුපියල අතර සාමාන්‍ය හුවමාරු අනුපාතය 9.3%කින් අවප්‍රමාණය වූ අතර, රුපියල් 186.54 හා රුපියල් 202.77 අතර පරාසයක උච්ඡාවචනය විය. (මූලාශ්‍රය: බ්ලූම්බර්ග්) 2021 වසර තුළදී මහා බැංකුවේ TT මැදි අනුපාතය 7.75%කින් අව ප්‍රමාණය වූ අතර 2021 සැප්තැම්බර් සිට ඇ.ඩො/රු. 200.75 දී ස්ථාවර විය. සමාලෝචිත වසර තුළ, බාහිර මූලාශ්‍රයන්ගෙන් විදේශ විනිමය උවච්චිතව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර කිහිපයක් ගනු ලැබීය. එමෙන්ම, සංචිත ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් විදේශ විනිමය අඛණ්ඩව මිලදී ගැනීම සිදුකරන ලදී.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

සාලකය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිහාසයේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූලාසාදන

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

විදේශ විනිමය මෙහෙයුම් සඳහා විනිමය අනුව කල්පිරීමේ පරතරය වගුව 41


	මාස 1 ට අඩු	මාස 1-3	මාස 3-6	මාස 6-12	අවුරුදු 1-3	අවුරුදු 3-5	අවුරුදු 5ට වැඩි	එකතුව
ඇමෙරිකානු ඩොලර්	(18,163,065)	10,784,337	6,960,493	(11,560,806)	15,596,773	1,077,464	-	4,695,197
යුරෝ	(2,200,737)	587,588	3,387,453	(1,937,815)	-	-	-	(163,511)
මහා බ්‍රිතාන්‍ය පවුම්	17,235	825,067	138,493	(690,238)	-	-	-	290,557
සිංගප්පූරු ඩොලර්	8,232	-	-	-	-	-	-	8,232
ඕස්ට්‍රේලියානු ඩොලර්	(413,175)	23,700	735,297	(165,665)	-	-	-	180,157
ජපන් යෙන්	2,893,592	-	-	-	-	-	-	2,893,592
ස්විස් ෆ්ලැන්ක්	47,145	-	-	-	-	-	-	47,145
කැනේඩියන් ඩොලර්	15,432	-	-	-	-	-	-	15,432
අරාබි එමීර් දිරාම්	7,328	-	-	-	-	-	-	7,328

විදේශ විනිමය අවදානම සියලුම විදේශ ව්‍යවහාර මුදල්වල වැට්ටිම් නොකළ ස්ථානගතකිරීම් සමඟ සම්බන්ධ වේ. ශුද්ධ විවෘත ස්ථානගතකිරීම් නියාමන සහ අභ්‍යන්තර පරීක්ෂාකාරී සීමා අනුව දෛනික පදනමක් මත නියාමනය කෙරේ. 2021 වසර අවසානයේදී, බැංකුවේ ශුද්ධ විදේශ විනිමය නිරාවරණය ඇමෙරිකානු ඩොලර් 2.62ක් වූ අතර, එය බැංකුවේ මුළු නියාමන ප්‍රාග්ධනයෙන් 1.2%කි.

ව්‍යුහගත විදේශ විනිමය හුවමාරු නිරවරණ වගුව 42



විනිමය	2021	2020
ඇමෙරිකානු ඩොලර්	2.259	1.672
යුරෝ	(0.193)	7.191
මහා බ්‍රිතාන්‍ය පවුම්	0.298	0.567
ජපන් යෙන්	2.736	0.244
සිංගප්පූරු ඩොලර්	0.008	0.009

ප්‍රස්ථාරය 68



ස්කන්ධ වෙළෙඳ කළඹ සහ විදේශ විනිමය විවෘත තත්ත්වය සඳහා අවදානමට වටිනාකම භාවිතා කරමින් වෙළෙඳපොළ අවදානම වෙනස්වීම් බැංකුව මනිනු ලබයි. අවදානමට වටිනාකම බැංකුවේ අවදානම් අභිරුචි සීමාව තුළ පවතී.

ප්‍රස්ථාරය 69



### ද්‍රවශීලතාව සහ අරමුදල් අවදානම

ද්‍රවශීලතාව සහ අරමුදල් අවදානම යනු පිළිගත නොහැකි අලාභ දර්ශක නොමැතිව ගෙවීමට සිදුවන ශේෂ පත්‍රයේ හෝ ඉන් බාහිර බැඳීම් ඉටු කිරීමට ප්‍රමාණවත් ස්ථාවර හෝ විවිධ අරමුදල් මූලාශ්‍ර බැංකුවට නොමැතිවීමේ අවදානමයි. බැංකුවේ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ කාර්යයාල මගින් බැංකුවේ මෙහෙයුම් පෙර නිශ්චිත ද්‍රවශීලතා සීමා තුළ බැංකුව ක්‍රියාත්මක වන බව සහ බැංකුවේ ද්‍රවශීලතා ප්‍රතිපත්ති නියාමන අවශ්‍යතා සහ මනා ව්‍යවහාරවලට අනුකූලව පවත්නා බව බැංකුව විසින් සහතික කිරීම අවශ්‍ය කෙරේ.

### ද්‍රවශීලතා අවදානම සමාලෝචනය

බැංකුව වසර තුළ ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වය පවත්වා ගන්නා ලද අතර, එයට පරීක්ෂාකාරී ප්‍රාග්ධන කළමනාකරණය, වසංගතයට ප්‍රතිචාරාත්මකව නියාමක විසින් යොදාගත් අනුග්‍රාහක ක්‍රියාමාර්ග සහ පාරිභෝගික සහ ආයතනික ගනුදෙනුකරුවන්ගේ ශක්තිමත් තැත්පතු වර්ධනය සහය විය. වසර තුළ, බැංකුව 2016 දී නිකුත් කළ ස්ථර II ණයකර මුදාහරින ලදී. ආර්ථිකය තුළ පැවති අඩු පොලී අනුපාත ප්‍රාග්ධනනීයකරණය කරමින්, වසර තුළ බැංකුව අවුරුදු 5-7 සහිත ජෝර්ජියා ණයකර නිකුත් කරන ලදී.

### 2021 දී වෙළෙඳපොළ අවදානම් කළමනාකරණ මූලධර්ම

<p><b>ප්‍රතිපත්ති රාමුව</b></p> <ul style="list-style-type: none"> <li>බැංකුවේ වෙළෙඳපොළ අවදානම සහ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම.</li> <li>අවදානම් රුචි සීමා සහ භාණ්ඩාගාර සීමා සමාලෝචනය කිරීම</li> <li>ප්‍රතිපාර්ශ්ව ශ්‍රේණිගතකරණ ආදර්ශය සමාලෝචනය කර වර්ධනය කිරීම</li> </ul> <p><b>නියාමනය</b></p> <ul style="list-style-type: none"> <li>දෛනික භාණ්ඩාගාර මැදි කාර්යාල කාර්යයන්.</li> <li>වෙළෙඳපොළ අවදානම පිළිබඳ දර්ශක පුවරු BIRMC සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>ආයෝජන සහ වෙළෙඳ කළඹ, විදේශ විනිමය නිරාවරණය සහ භාණ්ඩාගාරය ආශ්‍රිත ගනුදෙනු නියාමනය සහ ආයෝජන/වත්කම් හා වගකීම් කමිටුවට වාර්තා කිරීම.</li> <li>පිඩන පරීක්ෂාව සහ ක්‍රමවේද විශ්ලේෂණය.</li> </ul> <p><b>ක්‍රියාවලි වර්ධනයන්</b></p> <ul style="list-style-type: none"> <li>භාණ්ඩාගාර මෙහෙයුම් සහ පරතර විශ්ලේෂණය සඳහා පවත්වන RCSA තුළින් උත්පාදිත නිමැවුම් මත පදනම් වී ක්‍රියාවලි සහ පාලන වර්ධනයන් නිර්දේශ කිරීම.</li> </ul>
--	---

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්මාණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූලාශ්‍රය

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

**ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය**

ද්‍රවශීලතාව සහ අරමුදල් අවදානම් කළමනාකරණයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ සාමාන්‍ය සහ පීඩන තත්ත්වයන් යටතේ නිවැරදි පිරිවැයට නිවැරදි වේලාවට බැඳීම් සපුරාලීමට අවශ්‍ය අරමුදල් කරා පිවිසීම සහ ලබාගැනීමේ හැකියාව සහතික කිරීමයි.

බැංකුවේ ද්‍රවශීලතා අවදානම නියාමන අවශ්‍යතා සහ තොග ප්‍රවේශය සහ ප්‍රවාහ ප්‍රවේශය යටතේ අවශ්‍යතා යටතේ ප්‍රධාන ද්‍රවශීලතා දර්ශක නියාමනය කරමින් කළමනාකරණය කෙරේ. ද්‍රවශීලතාවයේ අපේක්ෂිත මට්ටම එක් එක් කාලයකදී පවත්වා ගන්නා බව සහ බැංකුවේ අවදානම් රුපිය තුළ පවතින බව සහතික කිරීමට අරමුදල් අවශ්‍යතාවන්ට සාපේක්ෂව වත්කම් සහ වගකීම්වල වෙනස්වීම් මනිනු ලැබේ. බැංකුවේ ද්‍රවශීලතා පැතිකඩ යහපත් මට්ටමින් කළමනාකරණය කරන බව සහතික කිරීමට රුපියල සහ ප්‍රධාන විදේශ විනිමය සඳහා ද්‍රවශීලතා පරතර සඳහා අභ්‍යන්තර සීමා නිරන්තර පදනම ක්‍රියාත්මක කර නියාමනය කෙරේ.

උසස් තත්ත්වයේ ද්‍රවශීල වත්කම් සහ විවිධ අරමුදල් මූලාශ්‍රවල ප්‍රමාණවත් ස්චාරක පවත්වා ගැනීමෙන් ද්‍රවශීලතා අවදානම අවම වේ. තවද, බැංකුවේ හදිසි අරමුදල් සැලැස්මට අනුකූලව ප්‍රමාණවත් ද්‍රවශීලතා ස්චාරක කිබීම සහතික කිරීම සඳහා උපාය මාර්ග/විකල්ප ක්‍රියාත්මක වේ.

**නියාමන අනුපාත**

බැංකුවේ නියාමන ද්‍රවශීලතා දර්ශක පෙර වසරට සාපේක්ෂව පහත වැටී ඇතත්, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පැවතුණි.

නියාමන ද්‍රවශීලතා අනුපාත **වගුව 43**

	2021	2020	නියාමන අවමය %
SLAR – DBU	<b>59.6</b>	69.1	20
ද්‍රවශීලතා ආවරණ අනුපාතය - රුපියල්	<b>240.8</b>	311.0	100
ද්‍රවශීලතා ආවරණ අනුපාතය	<b>240.4</b>	307.2	100
ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය	<b>160.8</b>	169.0	100

**තොග ප්‍රවේශය**

අනපේක්ෂිත ද්‍රවශීලතා සංරෝධක සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු නොවන බව සහතික කිරීම සඳහා අරමුදල් අවශ්‍යතාවල ප්‍රමාණවත් බව නියාමනය කිරීම සහ බැංකුවේ රුපිය තුළ අරමුදල් සහ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා තොග ප්‍රවේශය යටතේ පහත සඳහන් ද්‍රවශීලතා අනුපාත බැංකුව නියාමනය කරයි.

තොග ප්‍රවේශය යටතේ අනුපාත **වගුව 44**

	2021 (%)	2020 (%)
මුළු වත්කම්වලට ශුද්ධ ණය	<b>34.1</b>	33.5
ගනුදෙනුකාර තැන්පතුවලට ණය	<b>38.6</b>	38.5
කෙටි කාලීන වගකීම්වලට ද්‍රවශීල වත්කම්	<b>56.4</b>	64.5
මුළු වත්කම්වලට මිලදී ගත් අරමුදල්	<b>20.8</b>	20.5
(ඉපයීම් වගකීම් - තාවකාලික ආයෝජනවලට; විශාල වගකීම් - තාවකාලික ආයෝජන)	<b>20.7</b>	11.2
මුළු ණය අනුපාතයට බැඳීම්	<b>1.7</b>	4.6

**ප්‍රවාහ ප්‍රවේශය:**

ප්‍රවාහ ප්‍රවේශය යටතේ, ද්‍රවශීලතා පරතර විශ්ලේෂණය ද්‍රවශීලතා අවදානම් තක්සේරු කිරීමට බැංකුව විසින් භාවිතා කරන ක්‍රමයකි. ද්‍රවශීලතා පරතර සීමාවන්ට අනුව කලින් කල නියාමනය කරන අතර, සංවේදී විශ්ලේෂණය සහ පීඩන පරීක්ෂණය සඳහා භාවිතා කෙරේ.

ඉහළ සෘණ ද්‍රවශීලතා පරතරය වසර එකට අඩු ඉතුරුම් තැන්පතු සහ වාර තැන්පතු වර්ගීකරණය හේතු කොට ගෙන වසර එකට අඩු කල්පිරීම් කාලසීමා තුළ නිරීක්ෂණය කළ හැකිය. කෙසේවෙතත්, ද්‍රවශීලතාව කෙරෙහි අහිතකර බලපෑම ඓතිහාසික හැසිරීම මත පදනම් වී ක්‍රියාත්මක කිරීමේ නැමියාව අඩුවෙන් සලකා බලයි.

2021 වසර අවසානයේදී, මාස 12 කල්පිරීම් කාලසීමාව තුළ පැවති කෙටිකාලීන ආයෝජන වල සෘණ පරතර වැඩි වූ අතර අවුරුදු තුනකට වඩා වැඩි ආයෝජනවල ධනාත්මක පරතර ද පසුගිය වසරට සාපේක්ෂව වැඩි විය.



වත්කම් සහ වගකීම්වල කල්පිරීමේ පැතිකඩ


බැංකුව - රු.මි.	මාස 0-3	මාස 3-12	අවුරුදු 1-3	අවුරුදු 3-5	අවුරුදු 5ට වැඩි	එකතුව
ගිවිසුම්ගත කල්පිරීම සහිත වත්කම්	98,548	189,694	438,361	393,126	459,369	1,579,098
ගිවිසුම්ගත කල්පිරීම සහිත වගකීම්	733,847	713,693	17,949	23,519	90,089	1,579,098
කල්පිරීම් පරතරය	(635,299)	(523,999)	420,412	369,607	369,280	-
සමුච්චිත පරතරය	(635,299)	(1,159,299)	(738,887)	(369,280)	-	-
අවදානම් සංවේදී සීමාවේ % ලෙස සත්‍ය පරතරය - 2021	-87%	-73%	2,342%	1,572%	410%	0%
වගවිම්වල ප්‍රතිශතයක් ලෙස සත්‍ය පරතරය - 2020	-82%	-71%	831%	2,489%	514%	0%

වත්කම් සහ වගකීම්වල කල්පිරීමේ පරතර විශ්ලේෂණ පිළිබඳ නියාමනය දැනුවත් අභිනතකර ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කරයි. වෙළෙඳපොළ ප්‍රති විකුණුම් ණයගැනීම් මත අවම විශ්වාසය සමඟ රජයේ සුරැකුම්පත් කළඹ භාවිතා කරමින් වසර තුළ අරමුදල් අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමට බැංකුවට හැකි විය.

නිෂ්පාදන අනුව අරමුදල් විවිධාංගීකරණය

කොවිඩ්-19 අර්බුදයේ පසුබෑම සහ රට තුළ පැවති අඩු පොලී අනුපාත තත්ත්වයේ පසුබිම මත, 2021 වසර අවසන් වන විට 15.5% ක කැපීපෙනෙන වර්ධනයක් සමඟ බැංකුවේ තැන්පතු පදනම රු.ට්‍රි. 1.43ට ලඟාවිය.

බැංකුවේ තැන්පතු සඳහා පැහැදිලිවම සපයා ඇති 100% රජයේ ඇපකරය හේතුවෙන් ගනුදෙනුකාර තැන්පතු සඳහා සුරක්ෂිත බැංකුවක් ලෙස ගනුදෙනුකාර විශ්වාසය මෙයට හේතු වී ඇත. තැන්පතු මිශ්‍රණය තුළ විශාල වෙනස්කම් නොමැති බව වසර තුළ දක්නට ලැබිණි.



බැංකුවට එහි ශාඛා ජාලය තුළින් පුද්ගල තැන්පතු සහ ආයතනික තැන්පතුවල වඩා පුළුල් රාමුවක් කරා ප්‍රවේශය ඇති අතර, ස්ථාවර අරමුදල්වල මූලික මූලාශ්‍රයක් ලෙස එය සලකයි. එමෙන්ම බැංකුවට 2019 දී අඩු පිරිවැය විදේශ විනිමය ණය ගැනීම් ඇත. දිවයින පුරා ශාඛා ජාලය තුළින් පුද්ගල තැන්පතු කරා පිවිසීම (එනම් ඉතුරුම් හා ස්ථාවර තැන්පතු) අරමුදල්වල සංකේන්ද්‍රණ අවදානම අඩු කිරීම සිදුකරයි.

ද්‍රවශීලතාව සහ අරමුදල් අවදානම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි භාවිතයෙන් භාණ්ඩාගාර අංශයේ වත්කම් වගකීම් කළමනාකරණ අංශය විසින් කළමනාකරණය කරනු ලබයි.

මෙහෙයුම් අවදානම

මෙහෙයුම් අවදානම යනු ප්‍රමාණවත් නොවන හෝ අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාවලි, පුද්ගලයන් සහ පද්ධති හෝ බාහිර සිදුවීම් හේතුවෙන් පැන නගින අවදානම වේ. නෛතික අවදානම, මෙහෙයුම් අවදානමට ඇතුළත් වුවත් කීර්තිනාම අවදානම සහ උපායමාර්ගික අවදානම ඊට අයත් නොවේ.

එය බැංකුවේ සියලුම නිෂ්පාදන සහ ක්‍රියාවලීන්ට ආවේනික වන අතර ව්‍යාපාරික බාධා කිරීම්, වංචනික ක්‍රියා, සඳාචාර විරෝධී ව්‍යාපාරික භාවිතයන්, සේවා යෝජක-සේවක ගැටුම්, නීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම, සයිබර් ප්‍රහාර සහ සැපයුම්කරුවන් කළමනාකරණයේ අසාර්ථකත්වය ආදිය ඇතුළත් වේ.

මෙහෙයුම් අවදානම් නිරාවරණය

2021 මූල්‍ය වසර සඳහා මෙහෙයුම් අලාභ පසුගිය වසර තුන සඳහා සාමාන්‍ය විගතිත දළ ආදායමෙන් 0.1%ක් වූ අතර එය අවදානම් අහිරුළු මට්ටම්වල පහසු මට්ටමකි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූලාශ්‍රය

පාලනය

කළමනාකරණ සාක්ෂිපත් සහ විශ්ලේෂණය


අපගේ තීරණ වර්තමාන තත්වයන් සහ ක්‍රියාමාර්ග

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ප්‍රස්ථාරය 72

අවදානම් අභිරුචිය සහ අවදානම් දරාගැනීමේ සීමාවන්ට අනුව සැබෑ මෙහෙයුම් අලාභ




පසුගිය වසර පහක කාලය තුළ බැංකුවේ මෙහෙයුම් අලාභ අවම මට්ටමින් පවත්වා ගෙන යාමේ අනුරූපත්වය ප්‍රවණතා රේඛාව මගින් පෙන්නුම් කරයි. මෙහෙයුම් අවදානම කළමනාකරණය කිරීම සඳහා පවතින පාලන ව්‍යුහය, ප්‍රතිපත්ති, අභ්‍යන්තර පාලන ව්‍යුහයන්, ක්‍රියාවලි සහ ක්‍රියා පටිපාටිවල සම්පූර්ණතාවය මෙයින් පිළිබිඹු වේ.

2021 වර්ෂය සඳහා එකතු කරන ලද අභ්‍යන්තර අලාභ සිදුවීම් දත්ත වලින්, ඉහළම සංඛ්‍යාතය සහ උග්‍රතාවය පිළිවෙලින් ක්‍රියාත්මක කිරීම, සැපයීම සහ ක්‍රියාවලි කළමනාකරණ අසාර්ථකත්වයන් සහ අභ්‍යන්තර වංචා කාණ්ඩ වලින් වාර්තා කරන ලදී.

සිදුවීම්වල සංඛ්‍යාතය සහ උග්‍රතාවය දරාගැනීමේ මට්ටම් තුළ කළමනාකරණය කරන ලදී

ප්‍රස්ථාරය 73


අලාභ ජනනය කරන සිදුවීම්වල සංඛ්‍යාතය



- 2021 ● 2020
- IF - අභ්‍යන්තර වංචා
- EF - බාහිර වංචා
- EPWS - සේවානියුක්තිකයන්ගේ පරිවෘත්තය සහ කාර්යාලයේදී ආරක්‍ෂාව
- CPBP - ගනුදෙනුකරුවන්, නිමැවුම් සහ ව්‍යාපාර ආශ්‍රිත පරිවෘත්තයන්
- DPA - භෞතික සම්පත් වලට සිදුවූ හානි
- BDSF - ව්‍යාපාර බිඳවැටීම් සහ පද්ධති අඩාලවීම්
- EDPM - ක්‍රියාත්මක කිරීම සැපයීම සහ ක්‍රියාවලි කළමනාකරණය

ප්‍රස්ථාරය 74

අලාභ ජනනය කරන සිදුවීම්වල උග්‍රතාවය



- 2021 ● 2020
- IF - අභ්‍යන්තර වංචා
- EF - බාහිර වංචා
- EPWS - සේවානියුක්තිකයන්ගේ පරිවෘත්තය සහ කාර්යාලයේදී ආරක්‍ෂාව
- CPBP - ගනුදෙනුකරුවන්, නිමැවුම් සහ ව්‍යාපාර ආශ්‍රිත පරිවෘත්තයන්
- DPA - භෞතික සම්පත් වලට සිදුවූ හානි
- BDSF - ව්‍යාපාර බිඳවැටීම් සහ පද්ධති අඩාලවීම්
- EDPM - ක්‍රියාත්මක කිරීම සැපයීම සහ ක්‍රියාවලි කළමනාකරණය

මෙහෙයුම් අවදානම් සමාලෝචනය

වගුව 45

අවදානම් සාධකය	විස්තරය	නියාමනය/කළමනාකරණය සඳහා භාවිත මෙවලම්	නිරාවරණ	බලපෑම
වංචා අවදානම	බැංකුවට අභ්‍යන්තර හෝ බාහිර පාර්ශ්ව විසින් සිදු කරන ලබන වංචාකාරී ක්‍රියාවලීන් ඇතිවන අවදානම	<ul style="list-style-type: none"> <li>වංචා අවදානම් කළමනාකරණය සහ තොරතුරු දැනුම් දීමේ ක්‍රියාවලිය</li> <li>අභ්‍යන්තර පාලන</li> <li>ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක නියාමනය</li> <li>අලාභ ජනනය කරන සිදුවීම් නියාමනය</li> <li>අවදානම් පාලන ස්වයං තක්සේරුව (RCSA)</li> <li>ABC අවදානම් තක්සේරුව</li> </ul>	මධ්‍යස්ථ	▲
තොරතුරු තාක්ෂණ අවදානම	තාක්ෂණික/තොරතුරු ආරක්ෂක අවදානම	<ul style="list-style-type: none"> <li>අභ්‍යන්තර පාලන</li> <li>තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය</li> <li>ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක නියාමනය</li> <li>සිදුවීම් වාර්තාකරණය</li> </ul>	ඉහළ	▶
ව්‍යාපාර අඛණ්ඩතා අවදානම	ව්‍යාපාර බිඳවැටීම හෝ පද්ධති දෝෂවලින් ඇතිවන අලාභ අවදානම	<ul style="list-style-type: none"> <li>ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක නියාමනය</li> <li>ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ ක්‍රමය (BCMS) ක්‍රියාත්මක කිරීම</li> </ul>	ඉහළ	▶
අනුකූලතා/ නියාමන අවදානම	නීති, රෙගුලාසිවලට අනුකූලවීමට අසමත්වීම	<ul style="list-style-type: none"> <li>අනුකූලතා වැඩසටහන් සහ පරීක්ෂණ</li> <li>ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක නියාමනය</li> <li>අනුකූලතා අවදානම සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය</li> </ul>	මධ්‍යස්ථ	▶
නෛතික අවදානම	නෛතික අවශ්‍යතාවලට අනුකූලවීම ප්‍රමාණවත් නොවීම/අසමත්වීම	<ul style="list-style-type: none"> <li>සියළු ගිවිසුම්ගත වගකීම් ආශ්‍රිත නෛතික ගැටලු නිරාකරණය කිරීම</li> <li>ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක නියාමනය</li> </ul>	මධ්‍යස්ථ	▶

\* ඉපයීම් සහ ප්‍රාග්ධනය මත බලපෑමෙහි වාර්ෂික වෙනස

▲ බලපෑමෙහි ඉහළයාම    ▶ වෙනසක් නැත    ▼ බලපෑමෙහි පහළයාම

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

කොවිඩ්-19 බලපෑම් ක්ෂේත්‍ර සහ ගමාාර්ථ

බැංකුවේ මෙහෙයුම් සඳහා වසංගතයේ බලපෑම 2020 වසරට සාපේක්ෂව අඩුවිය. රජයේ එන්නත් කිරීමේ වැඩසටහන සහ දේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් පනවන ලද පූර්වඅවවාද පිළිපැදීම කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර පැතිරීම අවම කරන ලදී. එබැවින්, ක්‍රියාකාරී තීරණ සමඟ ව්‍යාපාර අඛණ්ඩතා විධිවිධාන සහ හදිසි සැලසුම් සමඟ බැංකුව පාරිභෝගිකයින්ට අඛණ්ඩ සේවාවක් ලබා දුන්නේය.

තොරතුරු තාක්ෂණ සහ තොරතුරු ආරක්ෂණ යටිතල පහසුකම්, ක්‍රියාවලි සහ ක්‍රියා පටිපාටිවල සිදු කරන ලද වැඩිදියුණු කිරීම් පාරිභෝගිකයින් මාර්ගගත සහ ජංගම බැංකුකරණය වැනි දුරස්ථ නාලිකා වෙත මාරු වීමෙන් ඇති වන අවදානම් නිරාවරණය අවම කිරීමට දායක විය.

මෙහෙයුම් අවදානම් කළමනාකරණය

බැංකුවේ මෙහෙයුම් අවදානම් අහිරුවිය පරිදි පිරිවැය-ඵලදායී ආකාරයෙන් ව්‍යාපාරය, නියාමන පරිසරය සහ මූල්‍ය තත්ත්වය අනුව, මෙහෙයුම් අලාභ කළමනාකරණය කෙරේ.

බැංකුවේ අවදානම් කළමනාකරණය ඉදිරියට යන ක්‍රියාවලියක් වන අතර, එයට මෙහෙයුම් අවදානම් හඳුනා ගැනීම, මැනීම සහ නියාමනය සහ කාලෝචිත වාර්තාකරණ යාන්ත්‍රණයක් හරහා එවැනි අවදානම් අවම කිරීම හෝ වළක්වා ගැනීම සඳහා පාලන භාවිතා කිරීම ඇතුළත් වේ. බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ රාමුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙහෙයුම් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය තුළ අර්ථ දැක්වා ඇත.

පද්ධති පාලන, පිවිසුම් පාලන, රාජකාරි බෙදාදීම, බලතල සහ වගකීම්වල පැහැදිලි මාර්ග, ගනුදෙනු සඳහා බලය දීමේ සහ පරීක්ෂා කිරීමේ ද්විත්ව පරීක්ෂණ, වත්කම් මත භෞතික

පාලනයන්, වාර්තා නැබීම, සැසැදීම්, සහ විගණන ලොග් අභ්‍යන්තර පාලන ව්‍යුහයේ කොටස් වන අතර, එය මෙහෙයුම් අවදානම් කළමනාකරණයේ පදනම වේ.

අවදානම් කළමනාකරණ අංශයේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය මෙහෙයුම් අවදානම් කළමනාකරණ රාමුවකුල මෙහෙයුම් අවදානම් හඳුනාගෙන තක්සේරු කිරීමට ශිල්ප ක්‍රම සහ ක්‍රියාවලි භාවිතා කරයි.

මෙහෙයුම් අලාභ සිදුවීම් දත්ත රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ රාමුවේ ප්‍රධාන අංගයකි. දත්ත අනුරූපව රැස් කිරීම වඩාත් අර්ථවත් සහ ඵලදායී තීරණ ලබා ගැනීම සඳහා දත්ත විශ්ලේෂණයේ අවංකකම වැඩි දියුණු කරයි. කාලෝචිත නියාමන වාර්තාකරණය සහ හඳුනාගැනීම සඳහා පහසුකම් සැලසීම සඳහා සියලුම භූගෝලීය පිහිටීම්වල අභ්‍යන්තර අලාභ දත්ත හඳුනාගැනීම සහ එකතු කිරීම සඳහා ලේඛනගත ක්‍රියා පටිපාටියක් බැංකුව සතුව ඇත. තවද, බැංකුවේ බාහිර අලාභ සිදුවීම් දත්ත

පූර්විකාව

→ වාර්ෂික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

පදනම සමාන ආයතනවල මෙහෙයුම් අලාභ සිදුවීම් පිළිබඳ ප්‍රකාශිත තොරතුරු ග්‍රහණය කරයි. එලෙස රැස් කරන ලද තොරතුරු බාසල් මට්ටම II අලාභ සිදුවීම් යටතේ වර්ගීකරණය කෙරෙන අතර, සිදුවීමේ ස්වභාවය, ඊට මූලික වූ සාධක සහ එවැනිකක් ඇතිවීමේ සම්භාවිතාව හඳුනාගැනීම සඳහා භාවිතා කෙරේ. ක්‍රියාවලි වැඩිදියුණු කිරීම් සහ අවදානම අවම කිරීමේ කටයුතු අලාභ ඇතිකරන සිදුවීම් රටාවන් මත පදනම් වී නිර්දේශ කෙරේ.

මෙහෙයුම් අවදානම් නිරාවරණ පිළිබඳව ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය දැනුවත් කිරීමට ප්‍රධාන මෙහෙයුම් කළමනාකරණ දර්ශක (KORI) භාවිතා කරයි. විගණන ගැටළු කළමනාකරණය, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය, තොරතුරු ආරක්ෂණ කළමනාකරණය, නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ක්‍රියාවලිවල ගුණාත්මකභාවය සහ අනුකූලතාවය ආවරණය වන KORI අනුකෘතියක් භාවිතයෙන් බැංකුව මෙහෙයුම් අවදානම් පැතිකඩ හඳුනාගෙන තක්සේරු කරයි. පූර්ව නිශ්චිත සීමාවන් මත පදනම්ව අවදානම තක්සේරු කිරීමට KORI එක් එක් ප්‍රදේශය යටතේ අර්ථ දක්වා ඇත. මෙහෙයුම් පරිසරයේ වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් මෙම සීමාවන් වාර්ෂිකව හෝ නිරතුරුව සංශෝධනය කෙරේ.

අවදානම් පාලන ස්වයං තක්සේරුව (RCSA) යනු සෑම තරාතිරමකම සිටින කළමනාකරණය සහ ක්‍රියාවලි හිමිකරුවන් සාමූහිකව අවදානම් සහ ආශ්‍රිත පාලනයන් හඳුනාගෙන තක්සේරු කරන ක්‍රියාවලියකි. අවදානම් නිරාවරණ හඳුනා ගැනීම, පාලනයන් සැලසුම් කිරීම සහ නඩත්තු කිරීම සහ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අවදානම් හිමිකරුවන්ගේ මැදිහත්වීම වැඩි කිරීමෙන් එය අගය එකතු කරයි. RCSA හි අරමුණ වන්නේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී බැංකුවේ දෛනික මෙහෙයුම් සඳහා අවදානම් කළමනාකරණ සංස්කෘතිය ඇති කිරීමයි.

බැංකුව සමග ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් පිළිබඳ නොමිලේ ප්‍රතිපෝෂණයක් ලෙස බැංකුව ගනුදෙනුකාර පැමිණිලි විශ්ලේෂණය පිළිගනී. මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය වරින් වර ගනුදෙනුකාර පැමිණිලි විශ්ලේෂණය කරන අතර සොයාගැනීම් ක්‍රියාවලි වැඩිදියුණු කිරීම් සඳහා සහ මෙහෙයුම් අවදානම් සිදුවීමේ හැකියාව අවම කිරීම සඳහා යොදා ගනී.

**තේනික අවදානම**

තේනික අවදානම මෙහෙයුම් අවදානමෙහි ආවේනික කොටසකි. තේනික අවදානම යනු ව්‍යාපාරය, එහි සම්බන්ධතා, ක්‍රියාවලි,

ක්‍රියාපටිපාටි සහ යනාදිය පිළිබඳ අවබෝධය නොමැතිකම හෝ වැරදි අවබෝධය, බහු අර්ථතාවය හෝ අනවධානී නොසැලකිල්ල තුළින් ඇතිවන මූල්‍ය හෝ කීර්තිනාමය අහිමිවීමේ අවදානමයි.

වැරදි ලියකියවිලි සහ කෙටුම්පත් කිරීමේ අඩුපාඩු හේතුවෙන් ගිවිසුම් බලාත්මක නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන පාඩු මෙයට ඇතුළත් විය හැකි අතර එමඟින් දඩ, දඬුවම් සහ දඬුවම් අලාභ හෝ වගකීමක් හෝ අලාභයක් ඇති කළ හැකි බැංකුවට එරෙහිව හිමිකම් පෑමක් සිදු කිරීම ඇතිකළ හැකිය.

නීත්‍යානුකූල අවදානම් කළමනාකරණය බැංකුවේ මෙහෙයුම් සහ කීර්තිනාමයට හානි කිරීමට පාදක වූ ධාවක හඳුනා ගනී. නීති අංශය මගින් ව්‍යාපාරික අංශවලට මගපෙන්වීම් සපයන අතර බැංකුවේ තේනික අවදානම පිළිබඳ උපායමාර්ගික කළමනාකරණයේ නිරත වේ. නීති අංශය අනෙකුත් ව්‍යාපාරික අංශ සමඟ සහයෝගයෙන් විභව තේනික අවදානම් සහ ගැටළු හඳුනා ගැනීමටත් බැංකුවේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් සහ සුදුසු අවම කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවටත් කල්තියාම කටයුතු කරයි.

ගිවිසුම් සබඳතා ඇති කර ගැනීමේදී මෙන්ම එහි ව්‍යාපාරික මෙහෙයුම් සිදු කිරීමේදී සහ නීතිමය අවදානම්වල වාර ගණන සහ බරපතලකම අඩු කරන පවතින හොඳම තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමේදී සහ බැංකුවේ අපේක්ෂාවන් සපුරාලීම සඳහා කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමේදී, බැංකුව අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූල වන බව නීති අංශය සහතික කරයි.

**අනුකූලතාවය සහ නියාමන අවදානම**

අනුකූලතා අවදානම යනු කර්මාන්තයේ නීති සහ රෙගුලාසි, අභ්‍යන්තර ප්‍රතිපත්ති හෝ නියමිත මනා පරිච්ඡේද අනුකූලව ක්‍රියා කිරීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස බැංකුව නීත්‍යානුකූල දඬුවම්, මූල්‍ය රාජසන්තක කිරීම් සහ වැදගත් අලාභයන්ට නිරාවරණය වීමේ හැකියාවයි. මෙය නියාමන සම්බාධක, මූල්‍ය දඬුවම්, ව්‍යාපාරයේ බිඳවැටීම්, මෙහෙයුම් සහ කීර්තිනාම හානි වලට හේතු විය හැක.

අනුකූලතා භූ දර්ශනය වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර, බැංකුවට අවදානම් උපායමාර්ග, ක්‍රමවේද සහ කාර්යරාමු

සංවර්ධනය කර ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ. එබැවින්, අනුකූලතා අවදානම ආමන්ත්‍රණය කිරීමට සම්ප්‍රදායික ප්‍රවේශ කෙරෙහි විශ්වාස කිරීම ක්ෂේත්‍රයේ අනුකූලතා පරිසර පද්ධතිවල වැඩිවන විවිධත්වයට අනුව එලදායි නෙවේ.

එමනිසා, අනුකූල වීමේ අවදානම ආමන්ත්‍රණය කිරීමට එලදායි පාලන රාමුවක් සමඟ අවදානම් තක්සේරුව සඳහා නවීන සහ නවෝත්පාදන උපාය මාර්ග බැංකුව පිළිගනී. අනුකූලතා අංශය අනුකූලතා නිලධාරියා විසින් මෙහෙයවන අතර අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුවම වාර්තා කරයි.

2021 වර්ෂය තුළදී, බැංකුවේ අනුකූලතා සහ නියාමන අවදානම අවම කිරීමට පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගෙන ඇත:

- 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත තුළ දක්වා ඇති පරිදි මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම, අනාවරණය කිරීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා පහසුකම් සැලසීම සඳහා සැක සහිත මූල්‍ය ගනුදෙනුවලට අදාළ දත්ත සැපයීම.
- බැංකුවේ ව්‍යාපාර සහ කටයුතු එහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ආයතනික කළමනාකාරිත්වය විසින් සිදුකිරීමේදී බලතල බෙදීම සහ වගකීම තීරණය කිරීමට 1988 අංක 33 දරන බැංකු පනතේ 76 (ඒ) (1) වගන්තිය මගින් පවරන ලද බලතල ක්‍රියාත්මක කිරීමේදී ආයතනික පාලනය පිළිබඳ 2007 අංක 12 දරන පනත් නියෝගයට අනුකූලතාව. මෙසේ, බැංකුව මූල්‍ය ස්ථාවරත්වය සහ ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන යන ආකාරය පවත්වා ගැනීමේ ආරක්ෂාව සහ සහ යහපත්භාවය සහතික කරයි.
- අදාළ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි නිසි කලට සමාලෝචනය කෙරෙන බව සහතික කිරීම.
- බැංකුවේ ශාඛා, අංශ සහ නිෂ්පාදන පිළිබඳ අනුකූලතා තක්සේරු කිරීම් පැවැත්වීමට
- පුහුණු සැසි ඔස්සේ දැනුවත් කිරීම.

බැංකුව නව දුරස්ථ වැඩකරන පරිසරය තුළ එලදායිව කටයුතු කිරීමට හැකිවන තීරණාත්මක අනුකූලතා කණ්ඩායම්වල අවශ්‍යතාවය බැංකුව හඳුනා ගෙන ඇති අතර අනුකූලතා කාර්යය කරගෙන යාම සඳහා නව තාක්ෂණික උපකරණ ලබා දී ඇත.

### ව්‍යාපාර අඛණ්ඩතා අවදානම

අලාභ ඇති කරන බලපෑමක් සහිත මිනිසා විසින් සිදුකළ හෝ ස්වභාවික ආපදාවන් හේතු කොට ගෙන බැංකුවේ මෙහෙයුම්වල අඛණ්ඩතාවයට විශාලතම තර්ජනය ව්‍යාපාර අඛණ්ඩතා අවදානම ලෙසින් හැඳින්වේ.

ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය මගින් කිසිදු බාධාවක් නොමැතිව ගනුදෙනුකරුවන්ට සහ පාර්ශ්වකරුවන්ට අඛණ්ඩ සේවාවක් ලබාදෙන බව සහතික කිරීම සිදු කරයි තොරතුරු තාක්ෂණය පදනම් බැංකුකරණ පරිසරයක් තුළ එයට ප්‍රධාන වැදගත්කමක් ඇත.

ස්වභාවික, මිනිසා විසින් සිදුකරන සහ තොරතුරු තාක්ෂණය පදනම් ආපදාවන්ගෙන් අවම බාධාවන් සහිතව ව්‍යාපාරය ක්‍රියාත්මක බව සහතික කිරීමට BCM සඳහා බැංකුව විසින් පාලන ව්‍යුහයක්, ප්‍රතිපත්ති ලේඛණ, ක්‍රියාවලි සහ පද්ධති ක්‍රියාවට නංවා ඇත.

BCM රාමුවේ ඵලදායී ක්‍රියාත්මක කිරීම, පරීක්ෂණය සහ නියාමනය සහ බැංකුවේ අවදානම් පිළියම් වැඩිහුණි කළමනාකරණය කිරීම සඳහා වගකීම BCP ඒකකය වෙත පවරනු ලබයි. ස්ථර III සැලසුම් සහතික කිරීම (TCDD) පිරිනමන දත්ත මධ්‍යස්ථානය ව්‍යාපාර අඛණ්ඩතා යටිතල පහසුකම්වලට අමතර ශක්තියකි.

### තොරතුරු තාක්ෂණ අවදානම

මූල්‍ය සේවා පද්ධති තුළ තාක්ෂණික උසස් කිරීම් බැංකුවේ ව්‍යාපාර ආදර්ශය විශාල ප්‍රමාණයෙන් වෙනස් කර ඇත. සේවා ලබාදීම සඳහා බැංකුව වැඩි වැඩියෙන් තොරතුරු තාක්ෂණය බැංකුවේ යොදා ගෙන ඇති බැවින්, සයිබර් පහරදීම්, පද්ධති ඇණහිටීම්, පද්ධති දෝෂ, පද්ධති හැසිරවීම සහ වංචා, තාක්ෂණය යල්පැනීම වැනි මෙහෙයුම් අවදානම් සිදුවීම් වැදගත් බලපෑමක් සිදුකළ හැකිය.

උග්‍රතාව සහ සංඛ්‍යාතය අනුව ප්‍රමාණාත්මකතාව සලකා බලමින්, තොරතුරු තාක්ෂණ අවදානම් නියාමන උපදෙස්වල දක්වා ඇති පරිදි තොරතුරු ආරක්ෂණ කළමනාකරණ අවශ්‍යතාවන්ට අවධානය යොමු කරමින් මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යරාමුව තුළ කළමනාකරණය කෙරේ. මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය ඉහත සාකච්ඡා කළ ශිල්ප ක්‍රම භාවිතයෙන් තොරතුරු තාක්ෂණ අවදානම් තක්සේරු කර නියාමනය කරයි.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය තුළ අලුතින් ඇතිවන ආපදාවන්ගෙන් තොරතුරුවල රහස්‍යතාව, අවංකකම සහ ලබාගතහැකිවීම අනුව ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත බැංකුකරණ සේවාවක් ලබා දීම පිණිස, බැංකුවේ තීරණාත්මක තොරතුරු වත්කම ආරක්ෂා කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත තොරතුරු ආරක්ෂණ කළමනාකරණ කාර්යරාමුවක් බැංකුව ක්‍රියාවේ යොදවා ඇත.

තොරතුරු ආරක්ෂණ කළමනාකරණ කාර්යරාමුව ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු ආරක්ෂණ අංශය වගකීම යුතුය. තොරතුරු ආරක්ෂණ අංශය බාහිර විශේෂඥ සේවා සපයන්නන්ගේ සහයෝගිත්වයෙන් තොරතුරු පද්ධති පිළිබඳව ස්වාධීන අවදානම් තක්සේරු කිරීම් සිදු කරන අතර තක්සේරු ප්‍රතිඵල අවදානම් ප්‍රතිකාර කිරීම හෝ අවදානම් අඩුකිරීම් නිර්දේශ කිරීමට භාවිතා කෙරේ.

ගෙවීම් කාඩ් ක්ෂේත්‍රය - දත්ත ආරක්ෂණ ප්‍රමිතිය (PCI DSS), ඊලත පරම්පරාවේ ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NG-SOC) සහ දත්ත කාන්දුවීම වැළැක්වීම (DLP) 2021 අවසානය වන විට තොරතුරු ආරක්ෂණ ක්‍රියාමාර්ගවල ප්‍රධාන ක්‍රියාමාර්ග වෙති.

PCI DSS යනු ආයතන සඳහා තොරතුරු ආරක්ෂණ ප්‍රමිතියක් වන අතර, ඉන් ප්‍රධාන කාඩ් යෝජනා ක්‍රමයෙන් සන්නාමගත හර/බැර කාඩ් මෙහෙයවයි. එය ගෙවීම් කාඩ් ආරක්ෂාව සඳහා වඩාත් පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතිවලින් එකක් වන අතර කාඩ් මෙහෙයුම් සහ ආශ්‍රිත තොරතුරු පද්ධති සඳහා විශේෂ තාක්ෂණික සහ මෙහෙයුම් පාලනයන් මත පදනම් වේ. වර්තමානයේ, බැංකුව ගනුදෙනුකරුවන් සඳහා මාස්ටර් කාඩ් සහ විසා සන්නාමගත හර කාඩ් ලබාදෙන අතර, බැංකුව PCI DSS විසින් කාඩ්පත් හිමියන්ගේ දත්තවල ආරක්ෂාව සහතික කරයි. 2019 සිට PCI DSS අත්කරගත් රජයට අයත් එකම බැංකුවයි.

බැංකුව, ප්‍රවීණයෙකුගේ සහය ඇතිව ජාත්‍යන්තර මනා පරිචයන් සහ ඊලත පරම්පරාවේ ගතිලක්ෂණ සපුරාලීමට සිදුවීම ප්‍රතිවාරාත්මක හැකියාවන් වැඩි කිරීමට 24x7x365 ක්‍රියාත්මක SOC ක්‍රියාත්මක කර ඇත.

තොරතුරු තාක්ෂණ අංශයේ සහය ඇතිව ISD විසින් දත්ත ආරක්ෂාකර සුරක්ෂිත කිරීමට සහ රෙගුලාසිවලට අනුකූලවීමට 2020 වසර තුළ දත්ත කාන්දුවීම වැළැක්වීම සහ දත්ත වර්ගීකරණ විසඳුම ක්‍රියාත්මක කරන ලදී.

තොරතුරු තාක්ෂණය සහ තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ නිරන්තර සමාලෝචන මගින් ක්‍රියාත්මක පාලනයන් නඩත්තුව සඳහා "තාක්ෂණික අවදානම් කළමනාකරණය පිළිබඳ නියාමන කාර්යරාමුව සහ බලපත්‍රලාභී බැංකුවල ඔරොත්තුදීම" පිළිබඳ මත බැංකුවේ උපදෙස් අත්කර ගැනීම සඳහා බැංකුව පියවර ගනී.

### අල්ලස් සහ දූෂණ සම්බන්ධ අවදානම්

අල්ලස සහ දූෂණය ත්‍යාග හෝ සත්කාර පිළිගැනීම, ගෙවීම් ඇති කිරීම, දේශපාලන දායකත්වයන්, මුදල් ගෙවීම් සහ කොමිස් මුදල්, අනුග්‍රහක සංචාර සහ නවාතැන්, සහ පුනරාධාර දායකත්වයන් වැනි විවිධ ආකාරයකින් සහ ක්ෂේත්‍රවල සිදුවිය හැකිය.

බැංකුවට කීර්තිනාම අවදානම සහ මූල්‍ය අලාභ අවම කිරීමට අල්ලස සහ දූෂණය කෙරෙහි ශුන්‍ය ඉවසුම ඇත. ඒ අනුව, බැංකුව සහ පරිපාලිත සමාගම් වෙනුවෙන් කටයුතු කරන සේවකයින්, අධ්‍යක්ෂවරුන් සහ තෙවැනි පාර්ශ්වයන්ට පහත දැ තහනම් කර ඇත:

- ප්‍රතිලාභයක් ලබාගන්නේ හෝ ලබා දෙන්නේ තෙවැනි පාර්ශ්වයකදී යන්න නොසලකා සහ ප්‍රතිලාභයේ වටිනාකම නොසලකා සෑම වර්ගයකම අල්ලස සහ දූෂණ හැසිරීම්වල නියැලීම.
- වංක ගිණුම් පවත්වාගෙන යාම සහ සම්පූර්ණ සහ නිවැරදි මූල්‍ය කාර්යය සැඟවීම.

2020 වසරේදී, බැංකුව විසින් අල්ලස් සහ දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කර ඇත. ඒ අනුව, අවදානම් කළමනාකරණ අංශය අභ්‍යන්තර පාලනයන් ශක්තිමත් කිරීමට අල්ලස් සහ දූෂණ අවදානම් සඳහා උවදුරට ලක්වියහැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීමේ අරමුණ ඇතිව 2021 සිට වාර්ෂිකව ABC අවදානම් තක්සේරු කිරීම් පවත්වනු ලබයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරෝධාන වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ඡායාරූප ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූලාශ්‍රය

පාලනය

සහ සාකච්ඡා කළමනාකරණ විශ්ලේෂණය

විවිධ වර්ගයේ අපරේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව වාර්ෂික වාර්තාව 2021

### අවදානම් පැවරීම

පරිපාලන අංශයේ බාහිර පාර්ශ්ව සේවයේ යෙදවීම නියාමන ඒකකය මගින් බැංකුවේ බාහිර පාර්ශ්ව සේවයේ යෙදවීමේ වැඩපිළිවෙල හඳුනාගෙන කළමනාකරණය කෙරේ. බාහිර පාර්ශ්ව සේවයේ යෙදවීම බැංකුවේ ඵලදායී ඉතුරුම් හා අවදානම් පැවරීමේ උපායමාර්ගයකි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බාහිර පාර්ශ්ව සේවයේ යෙදවීම පිළිබඳ ප්‍රතිපත්තිය සහ මහ බැංකුව විසින් නිකුත්කළ මාර්ගෝපදේශවලට අනුකූලව බාහිර පාර්ශ්ව සේවයේ යෙදවීමේ මෙහෙයුම් සිදු කෙරේ.

බැංකුවේ අභ්‍යන්තර ප්‍රතිපත්තිවලට අනුකූලව අවශ්‍යතාවන් පරිදි බාහිරින් සේවයේ යොදවන කටයුතු ඉටු කිරීමට සේවා සපයන්නන්ගේ හැකියාවන් සහතික කිරීමට නව ගිවිසුම් හෝ පවත්නා ගිවිසුම් අලුත් කිරීමේවලට පෙර බාහිරින් සේවයේ යොදවන වෙළෙන්ඳන් පිළිබඳව නිසි සම්ප්‍රජන පරීක්ෂණ සිදු කෙරේ.

මෙහෙයුම් අවදානම් අඩු කිරීමේ ක්‍රමවේදයක් ලෙස රක්ෂණය කළ හැකි ප්‍රධාන අවදානම් රක්ෂණ සේවා සපයන්නෙකු වෙත පැවරීම සඳහා රක්ෂණය ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. බැංකුවට අදාළ පවතින හා මතු වෙමින් තිබෙන අවදානම් සැලකිල්ලට ගනිමින් රක්ෂණ ප්‍රතිපත්තියේ ප්‍රමාණවත්භාවය අධීක්ෂණ සමාලෝචනය කෙරේ. මෙහෙයුම් අවදානම් සඳහා රක්ෂණ ප්‍රතිසාධනයේ ප්‍රගතිය අවදානම් කළමනාකරණ අංශය නියාමනය කර වාර්තා කරයි. රක්ෂණ කාර්යය පරිපාලන අංශය තුළ මධ්‍යගත කරනු ලබයි.

### කීර්තිනාම අවදානම

කීර්තිනාම අවදානම යනු බැංකුවේ කටයුතු, ව්‍යාපාර පරිචයන්, නිෂ්පාදන සේවා යනාදිය පිළිබඳ සාමාන්‍ය පාර්ශ්වකාර හැඟීමක් හේතුවෙන් සන්නාම වටිනාකම කෙරෙහි අහිතකර බලපෑමේ අවදානමයි. කීර්තිනාම අවදානම බැංකුවේ ඉපයීම් හා වත්කම් කෙරෙහි වක්‍රාකාරයෙන් බලපායි. එබැවින්, සිය මෙහෙයුම් පිළිබඳ ජනතා විශ්වාසය පවත්වා ගැනීම සඳහා කීර්තිනාම අවදානම කළමනාකරණය කිරීම මූල්‍ය ආයතන සඳහා වඩා ඉහළ වැදගත්කමකි.

ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස දශක පහකට වැඩි කාලයක් බැංකුව නිර්මල කීර්තිනාමයක් පවත්වා ගෙන ඇත. යහපත් කීර්තිනාමයක් තුළින් බැංකුවේ අවකාශ පිළිබිඹු කරයි. මූල්‍ය සේවා සපයන්නෙක් ලෙස, සේවක දක්ෂතාව සහ ගනුදෙනුකාර අවශ්‍යතා සපුරාලන නිෂ්පාදන සහ සේවා ගනුදෙනුකාර විශ්වාසය සඳහා පදනම නිර්මාණය කරයි.

කීර්තිනාමයට හානි සිදුවීමේ අවදානම ආශ්‍රිතව ශුන්‍ය අවදානම් අහිරුළියක් බැංකුව සතු වේ. එබැවින්, පූර්ව අවවාද දර්ශන තුළින් අවදානම් කළමනාකරණ අංශය කීර්තිනාමයට හානි සිදුවීමේ අවදානම සම්පව නියාමනය කරනු ලබයි. ගනුදෙනුකරුවන්, අනෙකුත් පාර්ශ්වකරුවන් සන්නිවේදනය කිරීමට සහ අහිතකර සන්නිවේදනවලින් කීර්තිනාමය ආරක්ෂා කිරීමට බැංකුව විවිධ මාර්ග භාවිතා කරයි.

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මක තක්සේරු කිරීමේ ක්‍රියාවලි මාර්ගෝපදේශ මත පදනම් වී කීර්තිනාම අවදානම තක්සේරු කිරීමට ලකුණු කාඩ් පදනම් ආදර්ශ භාවිතා කෙරේ.

### උපායමාර්ගික අවදානම

උපායමාර්ගික අවදානම යන්නෙන් බැංකුවට එහි පරමාර්ථ සහ උපායමාර්ගික අරමුණු අත්කර ගැනීමට දුෂ්කර වියහැකි සිදුවීම් හෝ තීරණ අදහස් වේ. මෙයට වැරදි හෝ වෙනස්වන පරිසරයන්ට එලදායීව ප්‍රතිචාර දැක්වීමට නොහැකි බැංකුවේ උපායමාර්ගික තේරීම් ඇතුළත් විය හැකිය.

අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ බැංකුවේ දැක්ම, මෙහෙවර සහ අවදානම් අහිරුළියට සමගාමී වන උපායමාර්ගික සැලසුම්කරණය සහ අයවැය ක්‍රියාවලිය නියාමනය කරන අතර ජ්‍යෙෂ්ඨ කළමනාකරණය උපායමාර්ගික අවදානම කළමනාකරණය සඳහා පහසුකම් සපයයි.

පර්යේෂණ අංශයේ යෙදවුම් බැංකුව සඳහා ව්‍යාපාර උපායමාර්ග සකස් කිරීමේදී ඇතුළත් කෙරේ. උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේ අවදානම අවම කිරීමට නිවැරදි දක්ෂතා, හැකියාවන්, යටිතල පහසුකම් සහ තාක්ෂණය ලබාගැනීම සහතික කිරීමට බැංකුව අවශ්‍ය පියවර ගෙන ඇත. උපායමාර්ගික අවදානම අවම කිරීමේදී, නිරන්තර පදනමක් මත සිදුකරන උපායමාර්ගික තීරණවල ප්‍රගතිය කළමනාකරණය විසින් සමාලෝචනය කරනු ලබයි.

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලියේ මාර්ගෝපදේශ හා බැඳුණු විස්තරාත්මක ලකුණු කාඩ්පතක් පදනම් ආකෘතියක් බැංකුවේ උපායමාර්ගික අවදානම තක්සේරු කිරීමට භාවිතා කෙරේ.

#### 2021 තුළ මෙහෙයුම් අවදානම් කළමනාකරණ මුල්පිරීම්

##### ප්‍රතිපත්ති රාමුව

- බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය ඇතුළුව ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම
- අවදානම් රූපීය සහ ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක සීමාවන් සමාලෝචනය කිරීම

##### නියාමනය

- ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක සීමාවන් නියාමනය
- මෙහෙයුම් අලාභ සිදුවීම් සහ ගනුදෙනුකාර පැමිණිලි නියාමනය
- අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලයට මෙහෙයුම් අවදානම් අවදානම් උපකරණ පුරවැව නිරන්තරව ඉදිරිපත් කිරීම.

- අල්ලස් දූෂණ විරෝධී අවදානම් තක්සේරුව

- පිඩන පරීක්ෂාව.

##### ක්‍රියාවලි වර්ධනයන්

- කාඩ් මෙහෙයුම් සහ වෙනත් තීරණාත්මක ශාඛා මෙහෙයුම් සඳහා පවත්වන ලද RCSA මත පදනම් වී ක්‍රියාවලි සහ පාලන ක්‍රියාත්මක කිරීම් නිර්දේශය.
- මෙහෙයුම් අලාභ සිදුවීම් දත්ත වාර්තාකරණය සඳහා ස්වයංක්‍රීය වැඩ ප්‍රවාහ හඳුන්වාදීම.

### ප්‍රාග්ධන සමාලෝචනය

නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම, එහි තැන්පත්කරුවන්/ණය හිමියන් වෙත මූල්‍ය සුරක්ෂිතතාව සැපයීම, අනාගත ව්‍යාපාරික පුළුල් කිරීම් සඳහා ඉඩ හසර පවත්වාගැනීම සහ එහි පාර්ශ්වකරුවන් වෙත ප්‍රමාණවත් ආදායමක් උත්පාදනය කිරීම සඳහා බැංකුව විසින් ශක්තිමත් ප්‍රාග්ධන තත්ත්වයක් පවත්වාගනු ලැබීම අත්‍යවශ්‍ය වේ.

පාර්ශ්වකරුවන්ට ලැබීම් උත්පාදනය කරන අතරතුර බැංකුව සතු හැකියාව සහතික කිරීම ප්‍රාග්ධන කළමනාකරණයෙන් සිදු කෙරේ. එබැවින්, කාර්යසාධනය සහ අවදානම අතර ප්‍රශස්ත තුළනයක් අත්කරගනිමින් සහ වත්කම මත බරතැබූ අවදානම් මුසුව සහ අවදානම් පැතිකඩෙහි වෙනස්කම් දැඩිව නිරීක්ෂණය කිරීම ඔස්සේ ප්‍රාග්ධනය වඩා ඵලදායී ලෙස කළමනාකරණය කරගැනීමට බැංකුව උත්සාහ ගනී. ප්‍රාග්ධන කළමනාකරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ වලට අනුකූල වේ.

2019 අංක 11 දරණ බැංකු පනත් නියමය පරිදි සහ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳ නියමයන්ට සංශෝධනය අනුව, 46 වගුවේ දක්වා ඇති අවම ප්‍රාග්ධන අනුපාත පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.


ජාතික ඉතිරිකිරීමේ බැංකුව තව දුරටත් පද්ධතිමය වශයෙන් වැදගත් දේශීය බැංකුවක් ලෙස නොසලකන බැවින්, ඉහළ අලාභ දරාගැනීමේ හැකියාවක් ආදේශ කිරීම අවශ්‍ය නොවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොවිඩ්-19 න් පසු ආර්ථික කටයුතු පහත වැටීමේ සන්දර්භය තුළ 50bps කින් තම ප්‍රාග්ධන සංරක්ෂණ ස්ථරක්ෂකය පහළ දැමීමට පද්ධතිමය වශයෙන් වැදගත් දේශීය බැංකුවක් නොවන බැංකුවලට ඉඩදී ඇත. එමෙන්ම, අති විශේෂ නියාමන ක්‍රියාමාර්ග අවදානම බර තබන වත්කම් ඉහළ නැංවීම සඳහා ලබා දෙන ලදී.

ලාභ තුළ වර්ධනය 2021 වසර සඳහා නියමිත අවදානම් රුපියට ඉහළින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මකව වර්ධනය කිරීමට දායක විය. මෙය නියමිත නියාමන අවම අවශ්‍යතාවය කෙරෙහි ප්‍රමාණවත් ස්ථරක්ෂකයක් සමඟය. CET1 අනුපාත තත්ත්වය 2020 දෙසැම්බර් 31 දිනට පැවති 12.03% සිට 2021 දෙසැම්බර් 31 දිනට 17.17% දක්වා වසර තුළ වැඩි විය. බැංකුවේ ස්ථර 1 ප්‍රාග්ධන අනුපාතය 2021 දෙසැම්බර් 31 දිනට 18.60% දක්වා වැඩි විය. මුළු ප්‍රාග්ධන අනුපාතය 2020 දෙසැම්බර් 31 දිනට පැවති 16.45% ට සාපේක්ෂව 2021 දෙසැම්බර් 31 දිනට 20.83% වැඩි වී ඇත.

සමූහය සඳහා මුළු ප්‍රාග්ධන අනුපාතය 2020 දෙසැම්බර් 31 දිනට පැවති 18.30% ට සාපේක්ෂව 2021 දෙසැම්බර් 31 දිනට 22.0%ක් විය. 100%ක් රජයට අයත් ඉතුරුම් බැංකුව ලෙස, නියාමන බාහිරව ප්‍රාග්ධනය ඉහළ දැමීමට ලබාගතහැකි විකල්ප සීමාසහිත වේ. එබැවින්, 2021 වසර තුළ ප්‍රාග්ධනය වැඩි කිරීමට හිතකර වඩාත් මූලාශ්‍ර (එනම් රඳවාගත් ඉපයීම්) බැංකුව භාවිතා කරන ලදී.

### ප්‍රාග්ධන මට්ටම - බැංකුව සහ සමූහය



### ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය

අනුපාත (%)	නියාමන අවමය	2021 දෙසැම්බර් 31 දිනට තත්‍ය අගය		2020 දෙසැම්බර් 31 දිනට තත්‍ය අගය	
		බැංකුව	සමූහය	බැංකුව	සමූහය
පොදු සමකොටස් ස්ථර I ප්‍රාග්ධන අධිභාරය	7.00	17.17	18.54	12.03	13.96
ස්ථර I ප්‍රාග්ධන අධිභාරය	8.50	18.60	19.96	13.65	15.57
සමස්ත ප්‍රාග්ධනය	12.50	20.83	22.00	16.45	18.30

මෙහෙයුම් කාර්යක්ෂමතා, වර්ධනය සහ නුබුන්වත්භාවය අත්කරගැනීම සඳහා අවදානම් කළමනාකරණ පරිචයන් සහ උපායමාර්ගික ව්‍යාපාර සැලසුම්කරණය සංයෝජනය කරමින් අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ඒකාබද්ධ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කරයි.

### අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය - ස්ථර II

අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය, සියළු ප්‍රමාණාත්මක අවදානම් ග්‍රහණය කරගැනීම සඳහා යහපත් අවදානම් කළමනාකරණ කාර්යරාමුවක් සමඟ අවදානම් අභිරුචිය, පීඩන පරීක්ෂාව සහ ප්‍රාග්ධන සංකල්ප යන සාධක වලින් සමන්විත වේ. බැංකුවේ අවදානම් පැතිකඩට අනුරූපව අභ්‍යන්තර ප්‍රාග්ධන මට්ටම ස්ථාපිත කරගැනීම සඳහා ව්‍යාපාර කාර්යසාධනය, අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග සහ අවදානම් සංවේදී ප්‍රාග්ධනය වඩා තර්කානුකූල ආකාරයකින් සංයෝජනය කිරීමට මෙය හැකියාව ඇති කරයි.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ පවතින අතර නිර්මාණය කිරීමේ ආකාරය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අධිකරණ  
කොමිෂන්

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා  
විශ්ලේෂණය

සහ වටිනාකම්  
විශ්ලේෂණය

පුර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අධිකරණ සමාලෝචන ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර යහපරිචයන් සම්බන්ධයෙන් බැංකුව වෙත නිකුත් කරන ලද බාසල් III ස්ථර II මාර්ගෝපදේශ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන්ට අනුකූලව, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලියට අදාළ ප්‍රතිපත්තියක් බැංකුව සතුවේ.

බැංකුව සහ නියාමකයා සඳහා අභ්‍යවශ්‍ය වන මූලධර්ම සහතික බැංකුවේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය සමන්විත වේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියට අවදානම ඒකාබද්ධ කරගැනීම, පුළුල් වූ අවදානම් තක්සේරුකරණය, අභ්‍යන්තර පාලන සමාලෝචනය, නියාමනය, වාර්තාකරණය සහ අවදානම් පීඩන පරීක්ෂාවට ලක් කිරීම මෙම ක්‍රියාවලියට ඇතුළත් වන අතර එය අධිකරණය විසින් වගකීම අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව තුළින් අධ්‍යක්ෂ මණ්ඩලයට පැවරේ.

අවදානම් තක්සේරුකරණය ස්ථර I මෙන්ම ස්ථර II අවදානමද ආවරණය කරයි. ස්ථර I නියාමන ප්‍රාග්ධන අවශ්‍යතාවය හා අදාළ වන අතර ස්ථර II ආර්ථික ප්‍රාග්ධනය හා අදාළව කටයුතු කරයි.

අවදානම් පැතිකඩ සහ අභ්‍යන්තර ප්‍රාග්ධන අවශ්‍යතා තක්සේරු කිරීම සහ ප්‍රමාණනය කිරීම සඳහා අභ්‍යන්තර පාලන ආකෘති බැංකුව සතුවේ. ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සම්බන්ධයෙන්

එළදායී තක්සේරුවක් සැපයීම සඳහා අභ්‍යන්තර ප්‍රාග්ධන අවශ්‍යතා ආවරණය කිරීමට අභ්‍යන්තර සීමා පනවා ඇත. පුළුල් ලෙස ලේඛණගත කර තිබෙන අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම වත්කම් වගකීම් කළමනාකරණ කමිටුව මගින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කොට සාකච්ඡාවට ලක්කොට අනුමත කරනු ලැබ තිබේ.

**පීඩන පරීක්ෂාව**

II ස්ථරය යටතේ පීඩන පරීක්ෂාව අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ ක්‍රියාවලියේ අභ්‍යවශ්‍ය කොටසකි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද පීඩන පරීක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ මගින් බැංකුවේ පීඩන පරීක්ෂාව පිළිබඳ කාර්යාරමුච්ච පාලනය කෙරේ. ණය අවදානම, වෙළෙඳ පොතේ සහ බැංකු පොතේ පොලී අනුපාත අවදානම, මෙහෙයුම් අවදානම, දුර්වලතා අවදානම, සංකේතයුක් අවදානම සහ ශේෂ වූ ණය අවදානම වැනි සියළුම ප්‍රමාණාත්මක අවදානම් ආශ්‍රිතව සිදු කෙරෙන පීඩන පරීක්ෂා බැංකුවේ පීඩන පරීක්ෂාව පිළිබඳ කාර්යාරමුච්චට ඇතුළත් වේ. පීඩන පරීක්ෂා අරමුණු සඳහා බැංකුව ඉහළයන සීඝ්‍රතා මට්ටම් තුනක් එනම් සුළු, මධ්‍ය සහ විශාල (හෝ පහළ, මධ්‍යම සහ ඉහළ) නිර්වචනය කර ඇත.

බැංකුව ක්‍රියාත්මක වන පරිසරය තුළ සිදුවන අහිතකර ආර්ථික, දේශපාලනික සහ භෞතික වෙනස්කම් යටතේ ඇති විය හැකි විවිධ සීඝ්‍රතා සහිත අනපේක්ෂිත තත්ත්වයන් දරාගැනීම සඳහා බැංකුව සතු හැකියාව පිළිබඳ අවබෝධයක් පීඩන පරීක්ෂාව මගින් ලබා දේ.

බැංකුවේ පීඩනය කොවිඩ්-19 ක්‍රියාදාමය සහ තීරණ ගැනීමට සහය වීම සඳහා නුඛුන්වත් දර්ශක කෙරෙහි බලපෑම අවබෝධ කර ගැනීමට රෙගුලාසිවල වෙනස්වීම් පරීක්ෂා කරන ලදී.

පොලී අනුපාත, විදේශ විනිමය අනුපාත සහ ස්කන්ධ මිල ඇතුළු විශේෂ උපකරණ හෝ කළඹ කෙරෙහි තනි තනි වෙළෙඳපොළ සාධකවල විචලනවල බලපෑම මැනීම සඳහා බැංකුව විසින් සංවේදීතා විශ්ලේෂණය භාවිත කරනු ලබයි.

අහිතකර පොලී අනුපාත විචලන හේතුවෙන් වෙළෙඳ හෝ බැංකු පොත මත ඇතිවන බලපෑම හඳුනාගැනීම සඳහා බැංකුව ප්‍රධාන වශයෙන් සංවේදීතා විශ්ලේෂණය භාවිත කරන අතර, නිරන්තර පදනමක් මත වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා ඉදිරිපත් කෙරේ.

බැංකුවේ වත්කම් හා වගකීම් කළමනාකරණය සහ මිලකරණ තීරණ සඳහා මෙම වාර්තා වැදගත් වේ.

සංවේදීතා විශ්ලේෂණය - පොලී අනුපාත අවදානම - රජයේ සුද්ධකමිලත් කළඹ වගුව 47

	ලාභ හෝ පාඩු මත සාධාරණ විචිතාකම රු. '000	වෙනත් විස්තීරණ ආදායම මත සාධාරණ විචිතාකම රු. '000	එකතුව රු. '000
2021 වසර අවසානයට පැවති පිරිවැයට අනුව උපලබ්ධි නොවූ ලාභය/(අලාභය)	(745,907)	(616,663)	(1,362,570)
ආසන්නතම වෙළෙඳපොළ මිල තක්සේරුවෙහි වෙනස්කම්			
ආදායමේ 100 bps ඉහළයාම	(212,120)	(170,469)	(382,589)
ආදායමේ 200 bps ඉහළයාම	(416,913)	(335,805)	(752,718)
ආදායමේ 100 bps පහළයාම	219,838	175,848	395,686
ආදායමේ 200 bps පහළයාම	447,802	357,324	805,126

සංවේදීතා විශ්ලේෂණය - බැංකු කළඹ තුළ එලදා වක්‍රය තක්සේරු කිරීම වගුව 48

සාණ පරතරය මත 100 bps කම්පන අනුපාතිකය	මාස 1 දක්වා	මාස 1-3	මාස 3-6	මාස 6-12	අවුරුදු 1-3	අවුරුදු 3-5	අවුරුදු 5ට වැඩි	එකතුව
ස්වාධීන මට්ටම								
පරතරය	(233,254)	(410,128)	(235,684)	(301,337)	410,555	353,153	423,718	7,025
ශුද්ධ පොලී ආන්තිකය මත බලපෑම (රු.මි.)	(2,243)	(3,427)	(1,485)	(784)				(7,940)
ඒකාබද්ධ මට්ටම								
පරතරය	(239,476)	(425,886)	(232,062)	(301,001)	412,454	358,225	427,703	(45)
ශුද්ධ පොලී ආන්තිකය මත බලපෑම (රු.මි.)	(2,303)	(3,559)	(1,462)	(783)				(8,107)




පූර්ව තීරණ ගැනීමේ ක්‍රියාවලියට උපකාර කිරීම අරමුණු කරගෙන පීඩන පරීක්ෂාවන්හි ප්‍රතිඵල අවදානම් අභිරුචිය සහ අවදානම් සීමා පැනවීම, ප්‍රාග්ධන සැලසුම්කරණය, උපායමාර්ගික ව්‍යාපාර සැලසුම්කරණය සහ අනාවරණ ව්‍යාපාර මෙහෙයුම්වල අවදානම් කළමනාකරණය කිරීම සඳහා යොදා ගනී.

**විවිධ පීඩන මට්ටම්වලදී ප්‍රාග්ධන ප්‍රමාණාත්මකාවයට බලපෑම**

වගුව 49

අවදානම් ක්ෂේත්‍රය	සංසිද්ධිය	ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතිකය මත බලපෑම		
		පහළ (%)	මධ්‍යම (%)	ඉහළ (%)
ණය අවදානම	ණය අවදානම - ආර්ථික පසුබෑමක් හේතුවෙන් ණය ආපසු ගෙවීම පැහැර හැරීමේ සම්භාවිතාව ඉහළ යාම (පහළ - 10%, මධ්‍යස්ථ - 20%, ඉහළ - 30%)	-0.207	-0.414	-0.621
වෙළෙඳපොළ අවදානම	පොලී අනුපාත අවදානම: වෙළෙඳපොළ ආදායමේ ඉහළ යාම (පහළ 50bps, මධ්‍යස්ථ 100bps, ඉහළ 200bps)	-0.051	-0.101	-0.199
	ස්කන්ධ මිල අවදානම: වෙළෙඳපොළ මිලගණන්වල පහළ යාම (පහළ - 10%, මධ්‍යස්ථ - 20%, ඉහළ - 30%)	0.144	0.169	0.193
	විදේශ විනිමය අවදානම: ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම (පහළ - 10%, මධ්‍යස්ථ - 15%, ඉහළ -20%)	0.035	0.040	0.045
ද්‍රවශීලතා අවදානම	මාස 3 කල්පිරීමේ කාලයට අඩු තැන්පතු අපරිනත ආපසු ගැනීම (පහළ - 30%, මධ්‍යස්ථ - 40%, ඉහළ - 50%)	-0.526	-0.701	-0.877
	මාස 3 කල්පිරීමේ කාලයට අඩු ණය වාරික පැහැර හැරීම (පහළ - 30%, මධ්‍යස්ථ - 40%, ඉහළ - 50%)			
මෙහෙයුම් අවදානම	බාසල් II අලාභ ජනිත කරන සිදුවීම් කාණ්ඩය යටතේ වර්ගීකරණය කරන ලද මෙහෙයුම් අලාභවල ඉහළයාම	-0.016	-0.021	-0.031

**අවම අනාවරණ අවශ්‍යතා - ස්ථර III**

වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන පාර්ශ්වයන්ට බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සහ අවදානම් නිරාවරණ පිළිබඳව තක්සේරු කරගැනීමට අවස්ථාව ලබාදීම පිණිස බාසල් III කාර්යරාමුවේ සීමා තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවම හෙළිදරව් කිරීමේ අවශ්‍යතා හඳුන්වා දෙන ලදී. 2016 අංක 01 දරණ බැංකු පනත ප්‍රකාරව අවම හෙළිදරව් කිරීමේ අවශ්‍යතා සඳහා  පිටු අංක 454 සිට 466 දක්වා බලන්න.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්වරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



# 241

## → මූල්‍ය වාර්තා

මූල්‍ය දින දර්ශනය - 242

අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව - 243

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම සම්බන්ධ ප්‍රකාශය - 249

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය - 251

අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන සහතිකවීමේ වාර්තාව - 253

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මුදල් හා සැලසුම්) වගකීම පිළිබඳ ප්‍රකාශය - 254

විගණකාධිපති වාර්තාව - 256

මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගතය - 259

ආදායම් ප්‍රකාශය - 260

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය - 261

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - 262

හිමිකමේ වෙනස්වීමේ ප්‍රකාශය - 264

මුදල් ප්‍රවාහ ප්‍රකාශය - 268

මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් - 270

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය වර්තමානව පවතින අවදානම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

# මූල්‍ය දින දර්ශනය

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

<b>මූල්‍ය දින දර්ශනය 2021</b>	
2021 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2021 මැයි 31
2021 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2021 අගෝස්තු 30
2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2021 නොවැම්බර් 30
2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා මූල්‍ය වාර්තා (විගණනය කළ) ප්‍රකාශයට පත් කිරීම	2022 මාර්තු 30
<b>යෝජිත මූල්‍ය දින දර්ශනය 2022</b>	
2022 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2022 මැයි 31
2022 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2022 අගෝස්තු 31
2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම	2022 නොවැම්බර් 30
2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා අතුරු මූල්‍ය වාර්තා (විගණනය කළ) ප්‍රකාශයට පත් කිරීම	2023 මාර්තු 30

## සාමාන්‍ය කරුණු

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ කටයුතු පිළිබඳ ඔවුන්ගේ වාර්ෂික වාර්තාව බැංකුවේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන සහ 2021 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සමගින් එක්ව ඉදිරිපත් කරන්නේ සතුටිනි. එය බැංකුව මගින් පසුගිය වර්ෂ පුරා සහ අනාගතයේදීද වටිනාකම නිර්මාණය කරන්නේ සහ රඳවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තර වන බැංකුවේ ව්‍යාපාරයෙහි උපායමාර්ගික චිත්‍රයක් ලබා දෙන බව අපි දැනිමු.

විගණන කමිටු මණ්ඩලය (BAC) විසින් සමාලෝචනය කර නිර්දේශ කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශන 2022 මාර්තු 24 වන දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී. විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන 202 මාර්තු 24 වන දින නිකුත් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. තවද, වාර්තාවෙහි, 1988 අංක 30 දරන බැංකු පනත සහ ඒ සඳහා වූ සංශෝධන සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා සංස්ථාපිත පාලනය පිළිබඳ නිකුත් කරන ලද 2007 අංක 12 දරණ බැංකු පනත් නියමයේ උපදෙස් යටතේ අවශ්‍ය යම් හෙළිදරව් කිරීම් ද එයට පසුකාලීන සංශෝධනද ඇතුළත් වේ. වාර්ෂික වාර්තාව සහ විගණකාධිපතිගේ වාර්තාව සමගින් මූල්‍ය ප්‍රකාශන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2005 ජනවාරි 27 දින නිකුත් කරන ලද චක්‍රලේඛ අංක PED/27 අනුව පාර්ලිමේන්තුව ඉදිරියේ සභාගත කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාට ඉදිරිපත් කළ යුතුය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතින් ශ්‍රී ලංකාවේදී සංස්ථාපිත කරන ලද අතර 1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තත්ත්වය පිරිනමන ලදී. බැංකුවට ICRA ලංකා ලිමිටඩ් විසින් AAA (ස්ථාවර) දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම් ලබාදී ඇත.

## ව්‍යාපාර සමාලෝචනය

### බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඉතුරුම් ප්‍රවර්ධනය කිරීම සහ එසේ සංවලනය කරන ලද ඉතුරුම් ලාභදායී අයුරින් ආයෝජන කිරීමත්ය. ඒ අනුව, සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ, බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් තුළ පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, වෙළඳ මූල්‍යකරණය, භාණ්ඩාගාර ගනුදෙනු සහ ආයෝජන, නියෝජිත බැංකුකරණය සහ මුදල් ප්‍රේෂණ පහසුකම්, උකස් ණය, විදේශ විනිමය ගනුදෙනු සහ අනෙකුත් මූල්‍ය සේවා ඇතුළත් වේ.

### දැක්ම, මෙහෙවර සහ අගයන්

බැංකුවේ දැක්ම, මෙහෙවර සහ අගයන් මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 8 හි සඳහන් කර ඇත. සියලු ස්ථිර සේවකයන් බැංකුවේ දැක්ම සහ මෙහෙවර කරා ළඟා වීමේ දැක්මෙන් යුතුව බැංකුවේ ආයතනික වර්ධාධර්ම සංග්‍රහයට සහ රජයේ ප්‍රතිඥාවට අනුකූලව කටයුතු කරයි.

### රජයේ සහතික වීම

ශ්‍රී ලංකා රජය, බැංකුවේ තැන්පත් කළ මුදල් සමග පොලී මුදල් ආපසු ගෙවීමට සහතික වෙයි.

### බැංකුවේ පරිපාලිත සමාගම්

එන්එස්බී අරමුදල් කළමනාකරණ සීමිත සමාගම සහ ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව බැංකුවේ පරිපාලිත සමාගම් ද්විත්වය වේ. එන්එස්බී අරමුදල් කළමනාකරණ සීමිත සමාගමේ ප්‍රධාන ක්‍රියාකාරකම වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලයලත් ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස රජයේ සුරැකුම්පත් වෙළඳාම් කිරීමය.

ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම වන්නේ ඉතිරිකිරීම් හා කාලීන තැන්පතු ලබාගැනීම, ණය ලබාදීම, බදු, කුලී, උකස් ණය සහ වෙනත් ණය පහසුකම් සැපයීම

සහ ප්‍රමුඛ ඉතුරුම් සහ සංවර්ධන බැංකුවේ ණය ගිණුම් ප්‍රතිනිර්මාණය කිරීමත් සමග පැහැර හරින ලද තැන්පතු වගකීම් පියවීමයි.

පිටු අංක 324 මූල්‍ය ප්‍රකාශන 24 සටහනෙහි ගනුදෙනු පිළිබඳව විස්තර ලබා දී ඇත.

### සමූහයේ ව්‍යුහයට වෙනස් කිරීම්

බැංකුවෙහි සහ සමූහයෙහි ප්‍රධාන ක්‍රියාකාරකම්වල ස්වභාවයේ සැලකිය යුතු වෙනස්කම් සිදු නොවීය.

### ව්‍යාපාර කාර්යසාධනය සමාලෝචනය

2021 මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ සමස්ත මූල්‍ය කාර්ය සාධන සමාලෝචනය සභාපතිතුමියගේ පණිවිඩයේ (පිටු අංක 14 සිට 17) සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේ (පිටු අංක 18 සිට 22 ) තුළ දක්වා ඇත. පිටු අංක 95 සිට 178 දක්වා කළමනාකරණ සාකච්ඡාව සහ විශ්ලේෂණය සහ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන (260 පිටුව) මගින් විස්තීර්ණ සහ සාධාරණ ව්‍යාපාරික රේඛා පිළිබඳ සාධාරණ සමාලෝචනයක් සපයයි. මෙම වාර්තා වාර්ෂික වාර්තාවෙහි සංකලිත කොටසකි.

### ශාඛා ජාලය පුළුල් කිරීම

දිවයින තුළ බැංකුවේ පැතිරීම පුළුල් කරමින්, සමාලෝචනය යටතේ ඇති වර්ෂය තුළ ශාඛා ජාලයට නව ශාඛා දෙකක් එක් කරන ලදී. වර්ෂය අවසානයේ දී බැංකුව සතු ශාඛා ජාලය ශාඛා 261ක් විය. පාරිභෝගික පහසුව වැඩි දියුණු කරමින් ATM/CRM ජාලය තවදුරටත් පුළුල් කරන ලදී. බැංකුව වසර තුළ දිවයින පුරා නව මුදල් ප්‍රතිවක්‍රීකරණ යන්ත්‍ර (CRM) 20ක් සහ නව ATM යන්ත්‍ර 3 ක් ස්ථාපනය කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාරිභෝගිකයන්ට ගනුදෙනු කළ හැකි අනෙකුත් බැංකුවල සාමාන්‍ය ATM යන්ත්‍ර හැර මුළු ATM/CRM යන්ත්‍ර ගණන 384 ක් දක්වා වැඩි කරන ලදී.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සමාලෝචනය සහ විශ්ලේෂණය

අවසන් කිරීමේ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

**මූල්‍ය ප්‍රකාශන පිලියෙළ කිරීම**

මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිවිලට (SLFRSS/LKASS) 1988 අංක 30 දරණ බැංකු පනතේ නියමයන්ට සහ එයට වූ සංශෝධන හා විශේෂිත අනාවරණයන් ඇතුළුව නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව, පිළියෙල කර ඇත. 2021 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශයන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මුදල් සහ සැලසුම් විසින් සහතික කරන ලද අතර සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් විසින් අනුමත කර අත්සන් කරන ලද පිටු අංක 260 හි සඳහන් එය, බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි සංකලිත කොටසකි.

**ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ වසර තුළ වෙනස් වීම්**

බැංකුව සහ සමූහය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිවිලට (ශ්‍රී.ල.මු.වා.ප්‍ර./ශ්‍රී.ල.ගි.ප්‍ර.) අනුකූලව එහි මූල්‍ය ප්‍රකාශන පිලියෙළ කර ඇත. මූල්‍ය ප්‍රකාශන පිලියෙළ කිරීමේදී යොදාගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති මෙම වාර්තාවේ පිටු අංක 270 සිට 288 දක්වා ඇතුළත් වේ. සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ බැංකුවේ සහ සමූහයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු නොවීය.

**මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම්**

2021 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ කටයුතුවල තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලය ගැන සත්‍ය සහ සාධාරණ මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙළ කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතුවේ. මූල්‍ය ප්‍රකාශනවල පිටු අංක 260 සිට 263 දක්වා වූ පිටු තුළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිවිල (ශ්‍රී.ල.මු.වා.ප්‍ර./ශ්‍රී.ල.ගි.ප්‍ර.) සහ 1988 අංක 30 දරණ බැංකු පනත සහ එහි සංශෝධන සහ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි අවශ්‍යතාවලට අනුකූලව පිළියෙළ කර ඇති බව අධ්‍යක්ෂවරු විශ්වාස කරති. මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිටු අංක 249 සිට 250 දක්වා පිටු තුළ සවිස්තරාත්මකව පැහැදිලි කරන අතර, එය අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවෙහි සංකලිත කොටසකි.

**විගණකවරුන්ගේ වාර්තාව**

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 154 වන වගන්තියේ විධිවිධාන වලට අනුකූලව විගණකාධිපති ජනරාල්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විගණකාධිපති ලෙස කටයුතු කරයි. 2021 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වර්ෂය සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල සහ සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය විගණකාධිපති විසින් සිදු කරන ලදී. තවද, විගණකාධිපති විසින් බැංකුවේ පරිපාලිත සමාගම් වන එන්ජිනේරිං අරමුදල් කළමනාකරණ සමාගම සහ ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව විගණනය කරන ලදී. 2021 වසර පුරාවටම, බැංකුව සඳහා විගණනය කරගෙන යන ලදී. ඔවුන්ගේ වාර්තාවල හඳුනා ගන්නා ලද ගැටළු කඩිනම් ක්‍රියාමාර්ග සඳහා නිරන්තරව කළමනාකරණය වෙත ඉදිරිපත් කරන ලදී. මූල්‍ය වාර්තාකරණයේ නිවැරදි බව තහවුරු කර, මූල්‍ය ප්‍රකාශන අවශ්‍ය දත්ත සහ තොරතුරු සහිතව විගණකාධිපතිගේ පරීක්ෂාව සඳහා ලබා දෙන ලදී. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති මිත්‍ය මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 256 සිට 258 දක්වා පිටුවල අන්තර්ගත වේ.

**ඉදිරි සංවර්ධනයන්**

බැංකුවේ අනාගත සංවර්ධනයන් පිළිබඳ සමාලෝචනය සභාපතිතුමියගේ පණිවිඩයෙහි (පිටු අංක 14 සිට 17 හි), සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයෙහි (පිටු අංක 18 සිට 22හි) සහ කළමනාකරණ සාකච්ඡාව සහ විශ්ලේෂණයෙහි පිටු අංක 96 සිට 178 දක්වා පිටු තුළ 2021 සංකලිත වාර්ෂික වාර්තාවේ දක්වා ඇත.

**දළ ආදායම**

2021 දී බැංකුවේ දළ ආදායම රුපියල් මිලියන 134,939 ක් (2020 - රුපියල් මිලියන 127,547) වූ අතර සමූහයේ ආදායම රුපියල් මිලියන 136,060ක් (2020 - රුපියල් මිලියන 130,039) ක් විය. දළ ආදායම්වල විශ්ලේෂණය මූල්‍ය ප්‍රකාශන වල පිටු අංක 289 හි සටහන් අංක 03 හි දක්වා ඇත.

**ලාභාංශ සහ සංචිත**

**මූල්‍ය ප්‍රතිඵල සහ විසර්ජනයන්**

බැංකුවෙහි සහ සමූහයෙහි ආදායම් බදුවලට පෙර ලාභය පිළිවෙළින් රු.මිලියන 28,381 ක් සහ රු. මිලියන 28,425 ක් විය. (2020 - රු. මිලියන 15,645 සහ රු. මිලියන 16,791) ක් විය.

බැංකුවෙහි සහ සමූහයෙහි බදුවලට පසු ලාභය පිළිවෙළින් රු. මිලියන 22,120 ක් සහ රු.මිලියන 22,131 ක් විය. (2020 - රු. මිලියන 10,108 ක් සහ රු. මිලියන 10,821). බැංකුවට අදාළ ලාභවල විස්තර පහත වගුවෙහි දී ඇත:

	2021 රු. මිලියන	2020 රු. මිලියන
සියළු වියදම් ගෙවීමෙන් පසුව ක්‍ෂයවීම්, අපේක්ෂිත ණය හානි සහ අවිනිශ්චිතතාවයන් වලට ගැලපීමෙන් පසු එකතු කළ අගය මත බදු (VAT) සහ ආදායම් බදු වලට පෙර වාර්ෂික ලාභය	34,544	19,431
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු (VAT)	6,162	3,787
ආදායම් බදු සඳහා වෙන්කිරීම	6,262	5,537
බදු පසු ශුද්ධ ලාභය	22,120	10,108
වසර සඳහා වෙනත් බදු පසු ශුද්ධ විස්තීරණ ආදායම්	2,183	(4,498)
වසර සඳහා මුළු විස්තීරණ ආදායම	24,303	5,610
<b>විසර්ජන</b>		
ව්‍යවස්ථාපිත සංචිතයට මාරු කිරීම්	(1,106)	(505)
ජාතික රක්ෂණ භාර අරමුදලට දායකත්වය (NITF)	(221)	(101)
ඒකාබද්ධ අරමුදල සඳහා දායකත්වය/ලාභාංශ	(3,500)	(1,000)
සංචිතයට මාරුකිරීම්	20,582	4,509

### බදු සඳහා ප්‍රතිපාදන

බැංකුව සහ සමූහය සඳහා එහි මෙහෙයුම් මත අදාළ වන ආදායම් බදු අනුපාතය 24% ක් වන අතර, බැංකුව සහ සමූහය මෙහෙයුම් මූල්‍ය සේවා මත 15% ක එකතු කළ අගය මත බද්දකට (VAT) යටත් වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS 12) - "ආදායම් බදු" පිළිබඳ ගිණුම් ප්‍රමිතියට අනුකූලව වගකීම් ක්‍රමය යටතේ බැංකුව සියළු හඳුනාගත් තාවකාලික විෂමතා සඳහා විලම්බිත බදු සඳහා ප්‍රතිපාදන සිදුකොට ඇත. ආදායම් බදු වියදම් සහ විලම්බිත බදුකරණය පිළිබඳ තොරතුරු පිළිවෙළින් පිටු අංක 299 සිට 300 පිටුවල, 13 සහ 30 සටහන් යටතේ දක්වා ඇත.

### ලාභාංශ, බදු සහ

#### අයබදු/ජාතියට දායකත්වය

බැංකුව 2021 වසරේදී බදු සහ අයබදු ලෙස රු. මිලියන 16,465 රජයට දායක කර ඇත. (2020 - රු. මිලියන 10,745). මෙයට පහත දේ ඇතුළත්ය:

	2021 රු. මිලියන	2020 රු. මිලියන
ආදායම් බදු	6,262	5,537
එකතු කළ අගය මත බදු	6,162	3,787
විශේෂ ගාස්තු	320	320
ඒකාබද්ධ අරමුදලට දායකත්වය	3,500	1,000
ජාතික රක්ෂණ භාර අරමුදලට දායකත්වය	221	101
ජාතිය සඳහා මුළු දායකත්වය	16,465	10,745

### සංචිත

2021 දෙසැම්බර් 31 දිනට බැංකුවේ මුළු සංචිත රු. මිලියන 76,013 ක් විය (2020 - රු. මිලියන 54,414). බැංකුවෙහි සංචිත පහත ඒවායින් සමන්විතය:

	2021 රු. මිලියන	2020 රු. මිලියන
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	5,174	4,068
ප්‍රත්‍යාගණන සංචිතය	7,050	6,679
රඳවා ගත් ඉපයුම්	13,728	14,400
වෙනත් සංචිත	40,661	19,867
<b>මුළු සංචිත</b>	<b>66,613</b>	<b>45,014</b>

සංචිතවල වෙනස් වීම පිළිබඳ තොරතුරු ගිණිකම්වල වෙනස් වීම පිළිබඳ ප්‍රකාශයෙහි 264 සිට 267 පිටුවල දක්වා ඇත.

### තැපැල් දෙපාර්තමේන්තුව සඳහා සේවා ගාස්තු

තැපැල් දෙපාර්තමේන්තුව සඳහා සේවා ගාස්තුව 2020 පරිදිම එම පදනම මත, 2021 වසර වෙනුවෙන් රු.මිලියන 170 ක් වෙන්කර ඇත.

### විග්‍රාමික ප්‍රතිලාභ සහ වගකීම්

බැංකුව විසින් විග්‍රාම අරමුදල් දෙකක් පවත්වා ගෙන යනු ලබයි. එනම් කාර්ය මණ්ඩල විග්‍රාම අරමුදල I සහ කාර්ය මණ්ඩල විග්‍රාම අරමුදල II වශයෙනි. තවදුරටත් බැංකුව විසින් වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනන්දරු විග්‍රාම වැටුප් අරමුදල මෙන්ම විග්‍රාමික වෛද්‍යාධාර ක්‍රමයක් පවත්වාගෙන යනු ලබයි. විස්තර මූල්‍ය ප්‍රකාශනයන්හි විග්‍රාමික ප්‍රතිලාභ වගකීම් 38, සටහන්වල 346 සිට 357 දක්වා පිටු තුළ දක්වා ඇත.

### දේපළ, පිරියත සහ උපකරණ සහ ප්‍රාග්ධන වියදම්

2021 න් අවසන් වූ වසර සඳහා බැංකුව සහ සමූහය සතු දේපළ, පිරියත සහ උපකරණවල මුළු ශුද්ධ පොත් අගය (අස්පාශ්‍ය වත්කම් ඇතුළුව) පිළිවෙළින් රුපියල් මිලියන 15,046 ක් සහ රුපියල් මිලියන 15,950 ක් විය. (2020 දී රුපියල් මිලියන 15,316 ක් බැංකුවේ සහ රුපියල් මිලියන 16,198 ක් සමූහයේ විය). විස්තර මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් වල පහත පරිදි ඇත.

- මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 26: දේපළ, පිරියත සහ උපකරණ පිටු අංක 325 සිට 331 දක්වා
- මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 29: කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම් පිටු අංක 334 සිට 335 දක්වා
- මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 48.1: ප්‍රාග්ධන බැඳීම් පිටු අංකය 363

වසර තුළ දේපළ, පිරියත සහ උපකරණ සහ අස්පාශ්‍ය වත්කම් (නොනිම් ප්‍රාග්ධන වැඩ ඇතුළුව) අත්පත් කර ගැනීමට බැංකුව විසින් දරන ලද මුළු ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 1,306 (2020 - රු. මිලියන 2,159) ක් වූ අතර සමූහය සඳහා රුපියල් මිලියන 1,336ක් විය (2020 - රු. මිලියන 2,169). ඒවායෙහි විස්තර මෙම වාර්ෂික වාර්තාවේ 327 සිට 330 දක්වා පිටුවල මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 26. (අ) සහ 26. (ආ) තුළ දක්වා ඇත.

### සිත්තක්කර දේපළවල වෙළඳපොළ අගය

2020 දෙසැම්බර් මස වෘත්තීය සුදුසුකම්ලත් ස්වාධීන තක්සේරුකරුවන් විසින් බැංකුවේ සියලු සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලිවල ප්‍රත්‍යාගණනයක් සිදුකර, එය එම වසරේම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කරන ලදී. "බලපත්‍රලාභී විශේෂිත වූ බැංකුවල නිශ්චල දේපළ ආගණනය" පිළිබඳ 2014 අංක 1 දරන මහ බැංකු නියමය සමග අනුකූලව බැංකුවේ සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලිවල ප්‍රත්‍යාගණනය සිදු කරන ලදී. සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලිවල ආගණනය කළ වටිනාකම් එහි වෙළඳ පොළ අගයට වඩා නොවැඩි බව අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස වේ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ කොටස්කාර ප්‍රකාශිත ප්‍රාග්ධනය

#### ප්‍රකාශිත ප්‍රාග්ධනය

බැංකුවේ අනුමත කොටස් ප්‍රාග්ධනය රුපියල් බිලියන 10ක් වන අතර එය එක් රුපියල් 10/- ක් වූ බිලියන 01 ක සාමාන්‍ය කොටස්වලින් සෑදී ඇත. 2021 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය රුපියල් බිලියන 9.4කි. භාණ්ඩාගාර ලේකම් ඔහුගේ නිල බලයෙන් නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය සියල්ල රඳවා ගනී. විස්තර මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 361 හි සටහන් 43 ඇති ප්‍රකාශිත ප්‍රාග්ධන/පැවරුම් ප්‍රාග්ධනය යටතේද සටහන් අංක 46.1 ඇති ඉල්ලුම් නොකළ තැන්පතු සංචිතය යටතේද දක්වා ඇත.

#### කොටස් හිමිකම

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ එකම කොටස්කරු ශ්‍රී ලංකා රජයයි.

#### යටත්කාලීන ණයකර/ බැඳුම්කර නිකුත් කිරීම

2021 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ යටත්කාලීන වගකීම රු. බිලියන 05, අතිරේක ස්ථර I ප්‍රාග්ධනය සඳහා සුදුසුකම් ලැබූ 2020 ඔක්තෝබර් 27 වන දින පුද්ගලික ස්ථානගත කිරීම මත නිකුත් කළ ලැයිස්තුගත නොකළ, ශ්‍රේණිගත, යටත් රු.100.00 යේ සදාකාලීන ණයකර වලින් සමන්විතය. රු. බිලියන 06 ණයකරය බැංකුවෙහි ස්ථර 2 ප්‍රාග්ධනයට සුදුසුකම් ලබන අතර, එය 2021 දෙසැම්බර් 29 වන දින පරිණත විය. මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනයේ දිනට ගෙවා අවසන් නොකළ ණයකරවල විස්තර මූල්‍ය ප්‍රකාශනවල 343,344 පිටුවල යටත්කාලීන වගකීම්වල සටහන් 37.1 හි දක්වා ඇත.

#### ජ්‍යෙෂ්ඨ ණයකර නිකුතුව

2021 දෙසැම්බර් 31 දින වන විට බැංකුවේ ගෙවා අවසන් නොකළ, 2021 සැප්තැම්බර් 24 වන දින රු. 100/- බැගින් පුද්ගලික ස්ථානගත කිරීම මත නිකුත් කරන ලද රු. බිලියන 11.5 ක් වටිනා ලැයිස්තුගත නොකළ, ශ්‍රේණිගත, මුදවාගත හැකි, ජ්‍යෙෂ්ඨ, ණයකර වලින් සහ 2019 සැප්තැම්බර් 10 වන දින රු.100/- බැගින් නිකුත් කරන ලද රු. බිලියන 20 ක් වටිනා ලැයිස්තුගත නොකළ, ශ්‍රේණිගත, ජ්‍යෙෂ්ඨ, සුරැකුම් රහිත, නිදහස් කළහැකි ණයකර වලින් සමන්විත වේ. ජ්‍යෙෂ්ඨ ණයකරවල විස්තර වාර්ෂික වාර්තාවේ 345 සිට 346 පිටුවල සටහන් 37.2 හි දක්වා ඇත.

### කොටස් තොරතුරු

සමාලෝචනය යටතේ ඇති කාල පරිච්ඡේදය සඳහා පිළිවෙලින් බැංකුවේ කොටසක මූලික ඉපයුම සහ කොටසකට ශුද්ධ වත්කම් අගය 2021 දී රු. 23.53 (වර්ෂ 2020 දී - රු. 10.75) සහ රු. 80.86 (2020 වර්ෂයේදී - රු. 57.89) කි. සටහන 14 හි මෙම තොරතුරු ඇති අතර සාමාන්‍ය කොටසකට මූලික ඉපැයීම පිටුව 300 සහ සටහන් 50 හි සාමාන්‍ය කොටසකට ශුද්ධ වත්කම් අගය පිළිබඳ විස්තර පිටුව 500 දක්වා ඇත.

### ආයතනික සමාජ වගකීම

ආයතනික සමාජ වගකීම යටතේ පත්වනු ලැබූ වැඩසටහන් පිළිබඳ විස්තර වාර්ෂික වාර්තාවේ පිටු අංක 167 සිට 168 දක්වා ඇත.

### අධ්‍යක්ෂ මණ්ඩලය

#### 2021 වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු

1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 11 (1) වගන්තිය සහ 1995 අංක 28 දරන පනතින් එයට කළ සංශෝධන ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති සහ මුදල් අමාත්‍යාංශය සහ තැපැල්පති නියෝජනය කරමින් නිල බලයෙන් පත් වූ සාමාජිකයන් දෙදෙනෙක් ඇතුළුව හත් දෙනෙකුගෙන් සමන්විතය. මුදල් අමාත්‍යවරයා සභාපති සහ අනෙකුත් අධ්‍යක්ෂවරු හතර දෙනා පත් කරයි. 2021 වසර තුළ පහත දැක්වෙන පුද්ගලයන් අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ අතර ඔවුන්ගේ සංක්ෂිප්ත පැතිකඩ, වාර්ෂික වාර්තාවේ පිටු අංක 180 සිට 183 දක්වා ඇත.

නම	පත් කළ දිනය	සාමාජිකත්ව තත්ත්වය
කේමලා ජයවර්ධන මහත්මිය - සභාපතිනිය	2020 ජනවාරි 02	විධායක නොවන/ස්වාධීන නොවන
යූ ජී ආර් ආර්යරත්න මහතා - නිල බලයෙන් පත් අධ්‍යක්ෂ	2018 අගෝස්තු 31	විධායක නොවන/ස්වාධීන නොවන
ආචාර්ය එම් කේ සී සේනානායක මහතා - නිල බලයෙන් පත් අධ්‍යක්ෂ	2020 ජනවාරි 11	විධායක නොවන/ස්වාධීන නොවන
එරංග ජයවර්ධන මහතා - ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (2020 ජූනි 15 සිට)	2020 ජනවාරි 23	විධායක නොවන/ස්වාධීන
මනෝහාරී අබේසේකර මහත්මිය - අධ්‍යක්ෂ	2020 ජනවාරි 14	විධායක නොවන/ස්වාධීන නොවන
එම් ටී ජේ පෙරේරා මහතා -	2020 අප්‍රේල් 11	විධායක නොවන/ස්වාධීන නොවන
එච් කේ ඩී ලක්ෂ්මන් ගාමිණී මහතා -	2021 ජනවාරි 07	විධායක නොවන/ස්වාධීන නොවන

### බැංකුවේ පරිපාලිත සමාගම් අධ්‍යක්ෂකවරුන්ගේ ලැයිස්තුව

සී/ස එන්එස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් ලිමිටඩ් හි අධ්‍යක්ෂකවරුන්ගේ නම් පහත පරිදි වේ:

- කේමලා ජයවර්ධන මහත්මිය - සභාපතිනිය
- යූ ජී ආර් ආර්යරත්න මහතා - අධ්‍යක්ෂක
- මනෝහාරී අබේසේකර මහත්මිය - අධ්‍යක්ෂක
- එම් ටී ජේ පෙරේරා මහතා - අධ්‍යක්ෂක
- ඩබ්ලිව් ඕ රොඩ්‍රිගෝ මහතා - අධ්‍යක්ෂක
- එච් කේ ඩී ලක්ෂ්මන් ගාමිණී මහතා - අධ්‍යක්ෂක
- එම් පී ඩී ඩබ්ලිව් පීරිස් මහතා - අධ්‍යක්ෂක

ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවෙහි අධ්‍යක්ෂවරුන්ගේ නම් පහත දැක්වේ.

- කේමලා ජයවර්ධන මහත්මිය - සභාපතිනිය
- සාලියා ධර්මවර්ධන මහතා - අධ්‍යක්ෂ
- හේමන්ත ගමගේ මහතා - අධ්‍යක්ෂක
- ප්‍රසාද් ඉඹුල්ගොඩ මහතා - අධ්‍යක්ෂක
- එම් ටී ජේ පෙරේරා මහතා - අධ්‍යක්ෂක
- ජනක අරුණගානන් මහතා - අධ්‍යක්ෂක



### අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු

මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ආයතනික යහපාලනය පිළිබඳව නිකුත් කළ 2007 අංක 12 දරන බැංකු පනතේ විධානයන්ට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සම්පූර්ණ වගකීම සහ වගවීම භාර ගන්නා අතරතුර බැංකුවේ කටයුතු පිළිබඳ පාලනය සහතික කිරීම සඳහා අනිවාර්ය අධ්‍යක්ෂක මණ්ඩල අනුකමිටු හතරක් පිහිටුවා ඇත. එනම්; අධ්‍යක්ෂක මණ්ඩල විගණන කමිටුව, අධ්‍යක්ෂක මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මෙන්ම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන් වැනි නියාමනයන් විසින් කරනු ලබන නිර්දේශ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුවේ යොමු කොන්දේසි අනුකූල වේ.

2021 දෙසැම්බර් 31 දිනට අධ්‍යක්ෂක මණ්ඩල අනුකමිටුවේ සංයුතිය සහ රැස්වීම්වලදී අධ්‍යක්ෂකවරුන්ගේ සහභාගිත්ව විස්තර පිටුව 195 සහ 196 හි හෙළිදරව් කර ඇති අතර මෙම අනුකමිටු වාර්තා පිටුව 203 සිට 211 දක්වා ඇතුළත් කර ඇත.

### අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම්

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු රැස්වීම් යන ඒවායින් සමන්විත අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම්වල විස්තර සහ රැස්වීම් සඳහා අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය, වාර්ෂික වාර්තාවෙහි යහපාලන පාලන වාර්තාවේ පිටුව 195 සිට 196 දක්වා දැක්වේ.

### කොන්ත්‍රාත්තු පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ බැඳියාව

සෘජු සහ වක්‍ර යන දෙයාකාරයෙන්ම, අධ්‍යක්ෂවරුන්ගේ බැංකුව සමඟ වන කොන්ත්‍රාත්තු පිළිබඳ බැඳියාවන් මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් 49.5.2 හි පිටු අංක 368 තුළ දැක්වේ. මෙම බැඳියාවන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ප්‍රකාශ කර ඇත. අධ්‍යක්ෂවරුන් බැංකුව සමඟ වෙනත් කොන්ත්‍රාත්තු හෝ යෝජිත කොන්ත්‍රාත්තු පිළිබඳ කිසිදු සෘජු හෝ වක්‍ර බැඳියාවක් නැත.

### බැංකුව මගින් නිකුත් කළ ණයකරවල අධ්‍යක්ෂකවරුන්ගේ බැඳියාව/ඇල්ම

කිසිදු අධ්‍යක්ෂකවරයකුගේ නමින් ලියාපදිංචි කළ ණයකර නොතිබිණි.

### අධ්‍යක්ෂකවරුන්ගේ පාරිතෝෂික සහ වෙනත් ප්‍රතිලාභ

2021 මූල්‍ය වර්ෂය සඳහා බැංකුව සහ සමූහය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ වේතන සහ වෙනත් ප්‍රතිලාභ පිළිබඳ විස්තර පිටු අංක 367 හි මූල්‍ය ප්‍රකාශනවල සටහන 49.5.1 හි දක්වා ඇත.

### සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී අදාළ කර ගන්නා ලද සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම් පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 24 හි ප්‍රකාරව සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු ලෙස වර්ගීකරණය කළ හැකි, ගනුදෙනු කිසිවක් තිබේ නම් ඒවාද අධ්‍යක්ෂවරුන් හෙළිදරව් කළ යුතුය. අධ්‍යක්ෂවරුන් විසින් හෙළිදරව් කරන ලද එම ගනුදෙනු, අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවෙහි කොටසක් වන මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් 49.5.3 හි පිටු අංක 368 තුළ දැක්වේ.

### පරිසරය ආරක්ෂා කර ගැනීම

බැංකුව සහ සමූහය දැනීමේ තරමට කිසිදු පරිසරයට හානිකර හෝ කිසිදු අනතුරුදායක ක්‍රියාකාරකමක නියැලී නැත. පරිසර ආරක්ෂණය සඳහා ගන්නා ලද විශේෂ පියවර පිටු අංක 170 සිට 176 දක්වා ඇත.

### ව්‍යවස්ථාපිත ගෙවීම්

අධ්‍යක්ෂ මණ්ඩලය, ඔවුන්ගේ දැනීමේ සහ විශ්වාසයේ තරමට, රජයට, නියාමන ආයතනවලට සහ සේවකයන් සම්බන්ධව ගෙවිය යුතු සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් නිසි කලට සිදු කර ඇති බවට සෑහීමට පත් වෙයි.

### වාර්තාකරණ දිනෙන් පසු සිද්ධි

පිටු අංක 371 හි මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 52 හි හෙළිදරව් කළ ඒවා හැර ගිණුම්වලට ගැලපීම් හෝ හෙළිදරව් කිරීම් අවශ්‍ය අවස්ථා වාර්තා කරන දින සිට පැන නැගී නැත.

### අඛණ්ඩ පැවැත්ම

බැංකුව සතුව එහි ඉදිරි පැවැත්ම තුළ මෙහෙයුම් අඛණ්ඩව කර ගෙන යාමට ප්‍රමාණවත් සම්පත් තිබෙන බවට අධ්‍යක්ෂක මණ්ඩලය සමාලෝචනය කර තෘප්තිමත් වී ඇත. තවද, සීමා කිරීම් හෝ මෙහෙයුම් අඩු කිරීමට සැලසුම් වැනි බැංකුවේ අඛණ්ඩ පැවැත්ම කෙරෙහි සැලකිය යුතු බලපෑම් ඇති කළ හැකි කිසිදු ප්‍රමාණාත්මක අවිනිශ්චිතතා පිළිබඳ අධ්‍යක්ෂකවරුන් දැනුවත්ව නැත.

### අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලන සහ කළමනාකරණ තොරතුරු පද්ධති

අධ්‍යක්ෂක මණ්ඩලය අවදානම් කළමනාකරණය කිරීම වෙනුවෙන් සමස්ත වගකීම භාර ගනී. මෙම අරමුණ සඳහා, අධ්‍යක්ෂක මණ්ඩලය ඵලදායී සහ පුළුල් අභ්‍යන්තර පාලන පද්ධතියක් සහ කළමනාකරණ තොරතුරු පද්ධතියක් බැංකුවේ ස්ථාපිත කර ක්‍රියාත්මක කර ඇත. බැංකුව නිරාවරණය වී ඇති අවදානම් ලිහිල් කිරීමට, ප්‍රමාණාත්මක දෝෂ හෝ අලාභවලට එදිරිව සාධාරණ තහවුරුවක් ලබා දීමට අභ්‍යන්තර පාලන පද්ධති ප්‍රතිනිර්මාණය කර ඇත. බැංකුව මුහුණදුන් අවදානම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා අඛණ්ඩව පවතින ක්‍රියාපටිපාටියක් ඇත. අවදානම ලිහිල් කිරීමේදී බැංකුව මගින් ගන්නා ලද විශේෂිත ක්‍රියාමාර්ග මෙම වාර්තාවේ අවදානම් කළමනාකරණ වාර්තාවේ පිටු 212 සිට 239 දක්වා සහ අධ්‍යක්ෂක මණ්ඩල ඒකාබද්ධ අවදානම් සමාලෝචන වාර්තාවේ පිටු 210 සිට 211 දක්වා විස්තරාත්මකව දක්වා ඇත.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ඡායික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### විගණකවරුන් පත් කිරීම සහ ඔවුන්ගේ වේතන

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ 154 වන වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව විගණකාධිපති ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විගණක වේ.

ගිණුම් කාලපරිච්ඡේදය තුළ විගණන ගාස්තු සහ ලබා දුන් වෙනත් සේවා සම්බන්ධයෙන් දරන ලද වියදම් පිටුව 298 හි මූල්‍ය ප්‍රකාශන වෙත සටහන 12 හි දක්වා ඇත.

### නියාමන අධීක්ෂණය

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නියාමන අධීක්ෂණ ආයතනයක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ නියෝගවලට අනුකූල වීම තහවුරු කිරීමට බැංකුවේ වාර්තා සහ කටයුතු පිළිබඳ කාලානුරූපව පරීක්ෂාවක් සිදු කරයි. එමෙන්ම එය පාර්ශ්වකරුවන්ගේ යහපත විශේෂයෙන්ම තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස අවශ්‍ය මට්ටමට අවශ්‍ය මූල්‍ය දර්ශක පවත්වාගෙන යන්නේදැයි තීරණය කරයි.

### ආයතනික පාලනය

බැංකුවේ පරිපාලන කටයුතු සිදු කිරීමේ දී හොඳම ආයතනික පාලන පරිචයන් සහ ක්‍රියාපටිපාටි සමග අනුකූල වීම තහවුරු කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අවධානය යොමු කර ඇත. ඒ අනුව, අධ්‍යක්ෂවරුන් පහත දේ ප්‍රකාශ කර ඇත:

- (අ) බැංකුව එහි ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී අදාළ වන නීති සහ රෙගුලාසි සමග අනුකූල වී ඇති අතර අදාළ නීති සහ රෙගුලාසි කඩ කරන කිසිදු ක්‍රියාවක නියැලී නැත.
- (ආ) ඔවුන් බැංකුව හා සම්බන්ධ වන ප්‍රමාණාත්මක ඇල්මක් ඇති සියළු හෙලිදරව් ගිවිසුම් කර ඇති අතර ඔවුන් ප්‍රමාණාත්මක ඇල්ම ඇති කිසිදු කාරණයකට සම්බන්ධ වීමෙන් වැළකී ඇත.

(ඇ) ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් ඇති අතර අධ්‍යක්ෂක මණ්ඩලය උපායමාර්ගික ව්‍යාපාර සැලසුම සමාලෝචනය කර ඉදිරි අනාගතය තුළ බැංකුවෙහි අනාගත ගම්‍යතාව වේගවත් කිරීමට ප්‍රමාණවත් සම්පත් තිබෙන බවට තෘප්තිමත් වී ඇත. එනිසා, බැංකුවේ සහ එහි පරිපාලිත සමාගමේ මූල්‍ය ප්‍රකාශන අඛණ්ඩ පැවැත්ම පිළිබඳ උපකල්පන මත පදනම්ව පිළියෙළ කර ඇත.

(ඈ) බැංකුව සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර ඇත.

(ඊ) බැංකුව මූල්‍ය, මෙහෙයුම් සහ අනුකූලතා පාලන, අවදානම් කළමනාකරණය ආචරණය කරන අභ්‍යන්තර පාලන විධික්‍රම පවත්වා ඇති අතර ඒවායේ ඵලදායිතාව සහ අනුගත වීම පිළිබඳ සාධාරණ සහතිකයක් ලබා ගෙන ඇත.

### තිරසාර බව

එහි ව්‍යාපාර උපායමාර්ග ක්‍රමවත්ව සකස් කරන විට, බැංකුව තිරසාර බවේ පැති සලකා බලන අතර, පිටු අංක 469 සිට 472 දක්වා ඇති ගෝලීය වාර්තාකරණ දර්ශකයේ (GRI) විස්තරාත්මකව දක්වා ඇත.

### මානව සම්පත්

බැංකුව සිය උසස් තත්වයේ සේවාව ඔස්සේ තිරසාර අගය නිර්මාණය කිරීමට කැප වීමෙන් සහ ඉහළ අභිප්‍රේරණයකින් යුතුව කටයුතු කරන සේවකයන්ගේ උන්නතිය සඳහා සහ ඔවුන්ව රඳවා තබා ගැනීමට අඛණ්ඩව ක්‍රියාකරයි. බැංකුවේ මානව ප්‍රාග්ධනයෙහි සංවර්ධනය සඳහා සැලකිය යුතු ආයෝජන සිදු කර ඇත. මානව ප්‍රාග්ධනය වැඩිදියුණු කිරීම සඳහා බැංකුව විසින් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි වාර්ෂික වාර්තාවේ පිටු අංක 136 සිට 153 විස්තරාත්මකව දක්වා ඇත.

### දැනට පවතින නඩුකර

අධ්‍යක්ෂකවරුන්ගේ සහ බැංකුවේ නීතිඥයන්ගේ මතය අනුව මූල්‍ය ප්‍රකාශ වෙත පිටුව 371 හි සටහන 51 අනාවරණය කර ඇති බැංකුවට එරෙහිව ඇති නඩුකරවල, බැංකුවේ මූල්‍ය තත්ත්වය හෝ එහි අනාගත මෙහෙයුම් කෙරෙහි ප්‍රමාණාත්මක බලපෑමක් නැත.

### වාර්තාවේ අන්තර්ගතවල වගකීම භාර ගැනීම

අධ්‍යක්ෂක මණ්ඩලය මෙයින් වාර්ෂික වාර්තාවේ අන්තර්ගතවල වගකීම භාර ගනී.

අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝගය අනුව,

*Keasila Jayawardana*

කේමිලා ජයවර්ධන මහත්මිය  
සභාපතිනිය

එම් ඒ පී මුහන්දිරම්  
අධ්‍යක්ෂක මණ්ඩලයේ ලේකම්

2022 මාර්තු 24  
කොළඹ

# මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම සම්බන්ධ ප්‍රකාශය

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (බැංකුව) මූල්‍ය ප්‍රකාශන සහ බැංකුවේ සහ එහි පරිපාලිතයේ (සමූහය) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධව අධ්‍යක්ෂවරුන්ගේ වගකීම මෙම ප්‍රකාශයෙන් දක්වා ඇත.

## මූල්‍ය ප්‍රකාශන

බැංකුව සහ සමූහය සියලු ගනුදෙනුවල නිසි ගිණුම් තැබීම කරන බවට සහ අදාළ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට අනුකූලව එක් එක් මූල්‍ය වර්ෂය අවසානයේදී බැංකුවේ සහ සමූහයේ කටයුතුවල තත්ත්වය පිළිබඳ සත්‍ය සහ සාධාරණ දැක්මක් ලබා දෙන පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කරන බවට සහතික වීම සඳහා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වග කියයි. මූල්‍ය ප්‍රකාශනවලට 2021 දෙසැම්බර් 31 වන දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, 2021 වසර සඳහා ආදායම් ප්‍රකාශය සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, හිමිකම් වෙනස් වීම පිළිබඳ ප්‍රකාශ සහ මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය සහ සුවිශේෂී ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ එයට සම්බන්ධ සටහන් ඇතුළත්ය.

බැංකුවේ සහ පරිපාලිතයේ මූල්‍ය ප්‍රකාශන පහත කරුණු පිළිබඳ සත්‍ය සහ සාධාරණ දැක්මක් ලබා දෙයි:

1. 2021 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ සහ එහි පරිපාලිතයේ මූල්‍ය තත්ත්වය; සහ
2. 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ සහ එහි පරිපාලිතයේ මූල්‍ය කාර්ය සාධනය.

මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී අධ්‍යක්ෂවරුන් පහත දේවල් පිළිබඳව තහවුරු කිරීම අවශ්‍යය:

1. මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී යොදා ගන්නා ලද 270 සිට 420 දක්වා පිටුවල දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති පවතින මූල්‍ය වාර්තාකරණ රාමුවට අනුකූලව යෝග්‍ය ඒවා විය. මෙම ප්‍රතිපත්ති සංගත ලෙස භාවිතා කරන අතර ඒවා ප්‍රමාණාත්මකව හෙළිදරව් කරන ලදී.
2. මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී ගනුදෙනුවේ නෛතික පදනම හා ආර්ථික හරය නිසි ලෙස පිලිබිඹු වන බව සහතික කිරීමට අවශ්‍ය අවස්ථාවලදී සාධාරණ සහ විවක්ෂණශීලී විනිශ්චයන් සිදු කර ඇත.
3. අදාළ වන සියළුම ගිණුම්කරණ ප්‍රමිතීන් අදාළ ලෙස අනුගමනය කර ඇත.

1971 අංක 38 දරන මුදල් පනත, 1988 අංක 30 දරන බැංකු පනත, 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 7(1) වගන්ති විධිවිධාන ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ කටයුතු සහ බැංකුවේ ව්‍යාපාර කටයුතු පාලනය සහ පරිපාලනය කිරීම අවශ්‍ය වේ. මූල්‍ය ප්‍රකාශන මත බැංකුව විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කර ඇති ආකෘතියට අනුකූල බව අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කරයි.

සලකනු ලබන ඕනෑම කාල පරිච්ඡේදයක සාධාරණ නිරවද්‍යතාවක් සහිතව, බැංකුවේ මූල්‍ය තත්ත්වය නිවැරදිව වාර්තා කරන සහ විස්තර කරන අදාළ ගිණුම්කරණ වාර්තා ලබා දෙමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේ හැකියාව තහවුරු කරන බව සහතික කිරීම සඳහාද අධ්‍යක්ෂ මණ්ඩලය වග කිව යුතුය.

මෙම වාර්ෂික වාර්තාවේ ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශනවල සත්‍ය බව සහ විෂය මූලික බව සඳහා වන වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය පිළිගනී.

(මූල්‍ය ප්‍රකාශන පිටු 260 සිට 269 දක්වා දක්වා ඇත). 2021 වර්ෂය සඳහා පිළියෙළ කළ මෙම වාර්තාවේ ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති, ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති, 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති පනත සහ 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධන යන ඒවායෙහි අවශ්‍යතා සමග අනුකූල වේ.

## අභ්‍යන්තර පාලන

අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ සහ සමූහයේ වත්කම් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීමට සහ විධිවිධාන ලබා දීමට, වංචා සහ අනෙකුත් අක්‍රමිකතා හෙළිදරව් කිරීමට වගකියන ලද අතර ඵලදායී සහ විස්තීර්ණ අභ්‍යන්තර පාලන පද්ධතියක් සහ අභ්‍යන්තර විගණනයක් ඇතුළත් ඵලදායීතාව නිරීක්ෂණය කිරීමේ ඵලදායී පද්ධතියක් ද පිහිටුවා ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය මූල්‍ය ප්‍රකාශන ඔවුන් විසින් ඔවුන්ගේ විධිමත් රැස්වීම්වලදී සහ විගණන කමිටු මණ්ඩලයේදීද සමාලෝචනය කරන බව සහතික කරයි. මෙම වාර්ෂික වාර්තාවේ 251 පිටුවේ මූල්‍ය වාර්තාකරණය කෙරෙහි අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය දී ඇති අතර බැංකුවේ අභ්‍යන්තර පාලනය පිළිබඳ විගණකාධිපතිගේ සහතිකකරණ වාර්තාව 253 පිටුවෙහි දක්වා ඇත.

## විගණන වාර්තාව

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන ඇතුළුව සියලු වාර්තා විගණකාධිපති වෙත ලබා දී ඇති අතර සුදුසු යැයි ඔවුන් සලකන සියලු පරීක්ෂා කිරීම් සිදු කිරීමට සෑම ඉඩ ප්‍රස්ථාවක්ම ලබා දෙන ලදී. විගණකාධිපති දෙපාර්තමේන්තුව පරීක්ෂා කිරීම් කර ඇති අතර විගණකාධිපතිගේ මතය ඔහු විසින් වාර්තා කළ පරිදි මෙම වාර්ෂික වාර්තාවෙහි 256 පිටුවේ දක්වා ඇත.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වර්තාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව


ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### අනුකූලතා වාර්තාව

අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ උපරිම දැනුමේ සහ විශ්වාසයේ තරමට බැංකුව හා සමූහය විසින් ගෙවිය යුතු සියලු බදු, ගාස්තු සහ අය බදු සහ රජයට සහ අනෙකුත් අදාළ නියාමන සහ ව්‍යවස්ථාපිත අධිකාරිවලට බැංකුවේ සහ සමූහයේ සේවකයන් වෙනුවෙන් සහ ඔවුන් සම්බන්ධව ගෙවිය යුතු සියලු දායකත්ව මුදල් සහ බදු, සහ වෙනත් දත්තා සියළු ගෙවිය යුතු ව්‍යවස්ථාපිත ගෙවීම් බැංකුව සහ සමූහය විසින් කළ යුතු සහ ගෙවිය යුතු දේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ දිනට ගෙවා ඇති බව හෝ අදාළ තැනදී වෙන් කර ඇති බව තහවුරු කරයි. තවද, වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය සහ සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව විසින් ඒකාබද්ධව නිකුත් කළ "ආයතනික යහපාලන" සංග්‍රහය තුළ දැක්වීමට අවශ්‍ය මූල්‍ය තත්ත්වය, මෙහෙයුම් තත්ත්ව සහ නියාමන සහ වෙනත් පාඩක සැලකීමෙන් පසුව අධ්‍යක්ෂ මණ්ඩලය එය තහවුරු කර ඇත.

බැංකුවට සහ සමූහයට ඉදිරි අනාගතයේදී මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යාමට සහ මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී අඛණ්ඩ පැවැත්ම පදනම යොදා ගැනීම සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් තරම් සම්පත් ඇති බව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති විධිවිධාන සමග අනුකූල වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියමය පරිදි,



අනුපමා මුහන්දිරම්

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

2022 මාර්තු 30  
කොළඹ

# මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

## වගකීම

මෙම වාර්තාව බැංකු පනතේ 2007 අංක 12 දරණ නියමයේ, 3 (8) (ii) (ආ) වගන්තිය සමග අනුකූලව නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය (CA Sri Lanka) විසින් නිකුත් කර ඇති යහපරිවෘත්ත සහිත ආයතනික යහපාලන සංග්‍රහය 2017 හි D.1.5 මූලධර්ම මත පදනම්ව පිළියෙළ කළ අභ්‍යන්තර පාලනය පිළිබඳ මෙම වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රමාණවත් සහ ඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් පිහිටුවා පවත්වාගෙන යන බව සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය (මණ්ඩලය) වගකියයි. කෙසේ වුවද එවැනි පද්ධතියක් බැංකුවේ ව්‍යාපාර පරමාර්ථ ළඟා කර ගැනීම අසාර්ථක වීමේ අවදානම ඉවත් කරනවාට වඩා, පිළිගත හැකි අවදානම් පරාසයක් තුළ බැංකුවේ සැලකිය යුතු අවදානම් ක්ෂේත්‍ර කළමනාකරණය කිරීමට සැලසුම් කෙරේ. ඒ අනුව අභ්‍යන්තර පාලන පද්ධතියට කළමනාකරණ සහ මූල්‍ය තොරතුරු සහ වාර්තාවල සැලකිය යුතු සාවද්‍ය ප්‍රකාශ සහ වාර්තා හෝ මූල්‍යමය අලාභ හෝ වංචාවලට එරෙහිව පරම සහතිකයක් නොව සාධාරණ සහතිකවීමක් පමණක් සපයනු ලැබේ.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුව මුහුණදෙන සැලකිය යුතු අවදානම් හඳුනා ගැනීම, ඇගයීම සහ කළමනාකරණය කිරීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ස්ථාපනය කර ඇති අතර මෙම ක්‍රියාවලියට ව්‍යාපාර පරිසරයට හෝ නියාමන අවශ්‍යතාවලට සහ අනෙකුත් මාර්ගෝපදේශවල වෙනස් කිරීම් ඇති පරිදි සහ ඇති විට මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය වැඩි දියුණු කිරීම ඇතුළත්ය. මෙම ක්‍රියාවලිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරන්තරව සමාලෝචනය කරනු ලබන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කර ඇති මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශන පිළිබඳ බැංකුවේ අධ්‍යක්ෂවරුන් සඳහා මාර්ගෝපදේශය සමග අනුකූල බව තහවුරු කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය එම මාර්ගෝපදේශයෙහි දී ඇති අභ්‍යන්තර පාලන පද්ධතිය ඇගයීම සඳහා වූ මූලධර්ම සැලකිල්ලට ගෙන අභ්‍යන්තර පාලන පද්ධතිය ඇගයීමට ලක් කර ඇත.

අභ්‍යන්තර පාලන පද්ධතිය මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීය බව පිළිබඳ සාධාරණ සහතිකයක් සැපයීමට තරම් යහපත් සහ ප්‍රමාණවත් බවද, බාහිර අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල බවද අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස වේ.

කළමනාකාරිත්වය අධ්‍යක්ෂ මණ්ඩලයට අවදානම සහ පාලනය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමට, බැංකුව විසින් මුහුණදෙන අවදානම් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම, මෙම අවදානම් ලිහිල් කිරීම සහ පාලනය කිරීම සඳහා යෝග්‍ය අභ්‍යන්තර පාලන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ අධීක්ෂණය කිරීම මගින් සහාය වෙයි.

## මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන ක්‍රමයේ සැලසුම සහ කාර්යක්ෂමතාවය යොදා ගැනීමේදී හා සමාලෝචනය කිරීමේ දී අනුගමනය කරන ක්‍රියාවලියේ ප්‍රධාන ලක්ෂණ

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතියේ සැලසුම සහ ඵලදායීතාව සමාලෝචනය කිරීමේ පද්ධතියද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කාලානුරූපීව පිහිටුවනු ලැබ තිබේ. අනෙකුත් දේවල් අතර එහි මූලික ක්‍රියාවලිවල පහත දේවල් අඩංගුය:

- බැංකුවේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව තහවුරු කිරීමටත්, අනුමත ආයතනික අරමුණු, උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සහ අනුමත කර ඇති ව්‍යාපාර නියමයන් සමග අනුකූල බව සහතික කිරීමට නියමිත විෂය පථයන් සහ කාර්යයන් සහිතව අධ්‍යක්ෂ මණ්ඩල අනුකූලව පිහිටුවා ඇත.

- අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව (BAC) විසින් බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය, බාහිර විගණකවරුන්, නියාමන අධිකාරීන් විසින් හඳුනා ගන්නා අභ්‍යන්තර පාලන දුර්වලතා වරින්වර සමාලෝචනය කරනු ලබන අතර එම දුර්වලතා නිවැරදි කිරීමට නිසි ක්‍රියාමාර්ග ගනියි. බැංකුවේ බාහිර විගණනය විගණකාධිපති විසින් සිදු කරනු ලැබේ. රජයේ විගණන අධිකාරී වෙත සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් සඳහා ආරාධනා කෙරේ.
- විගණනයෙහි විෂයපථය සහ ගුණාත්මක බව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අභ්‍යන්තර විගණන කාර්යය සමාලෝචනය කරයි. මෙම වාර්ෂික වාර්තාවේ 203 පිටුවෙහි ඇති අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාවේ 2021 වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග දක්වා ඇත. බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය වාර්ෂික විගණන සැලසුම පරිදි ශාඛාවල, අංශවල සහ අනෙකුත් ඒකකවල විගණනය සිදු කරයි. විගණනය කරන වාර ගණන තක්සේරු කළ අවදානම් මට්ටම අනුව තීරණය කෙරේ. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විගණන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත කරනු ලැබේ. අභ්‍යන්තර විගණන අංශය ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි සමග අනුකූලතාව සහ අභ්‍යන්තර පාලන පද්ධතිවල ඵලදායීතාව සහතික කිරීමට විගණන පරීක්ෂා සිදු කරන අතර කිහිප හෝ අනනුකූලතාවක් සම්බන්ධව එහි සොයා ගැනීම් වාර්තා කරයි. මෙහෙයුම් සහ කළමනාකරණ ක්‍රියාකාරකම් පිළිබඳ ස්වාධීන සහ විෂය මූලික වාර්තාවක් සැපයීමට විගණන සිදුකෙරේ. විගණනවල සොයා ගැනීම් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි වරින් වර පවත්වන රැස්වීම්වලදී සමාලෝචනය සඳහා යොමු කෙරේ. කමිටු රැස්වීම්වල සටහන් සමගින්, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ක්‍රියාකාරකම් කාලානුරූපී පදනමකින් අධ්‍යක්ෂ මණ්ඩලයේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කෙරේ.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්වෘත්ත වාර්තාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

- බැංකුවේ ප්‍රධාන අවදානම් ක්ෂේත්‍රවල සමස්ත කළමනාකරණය අධීක්ෂණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC) පිහිටුවා ඇත. බැංකුවෙහි ක්‍රියාකාරකම්, අදාළ නීති, රෙගුලාසි සහ නියාමන උපදෙස්වලට අනුකූලව සිදු කරන බව සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන අනුකූලතා ඒකකයක්ද ස්ථාපනය කර ඇති අතර අනුකූල නොවීම පිළිබඳ යම් ගැටලු කාලානුරූපීව අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කෙරේ. අවදානම් තක්සේරුව පිළිබඳ වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් කාලානුරූපීව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ.

- බැංකුවේ ඵදිනෙදා ව්‍යාපාර මෙහෙයුම්වලදී බැංකුවේ ප්‍රධාන ක්ෂේත්‍රවල ඵලදායී කළමනාකරණ සහ අධීක්ෂණය සහතික කිරීමට කළමනාකරණ මට්ටමේ කමිටු ද නිසි සවිබලගැන්වීමක් සමගින් ක්‍රියාත්මකව ඇත. තක්සේරු කිරීම බැංකුව විසින් යොදන ක්‍රියාවලි පමණක් ආවරණය කරන අතර එහි පරිපාලිතය විසින් කරගෙන යන ක්‍රියාවලි අඩංගු නොකරයි.

බැංකුව 2012 වසරේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් සමන්විත ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් යොදා ගන්නා ලදී. එකී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති යොදා ගැනීමෙහි සිට, හඳුනා ගැනීම, ඇගයීම, වර්ගීකරණය, සහ හෙළිදරව් කිරීම යන ඒවායෙහි නව අවශ්‍යතා සමග අනුකූල වීමට ක්‍රියාවලිවල නිරීක්ෂණය සහ අභිවෘද්ධිය දියුණුව අවශ්‍යව කර ගෙන යන ලදී.

### තහවුරු කිරීම

ඉහත ක්‍රියාවලි මත පදනම්ව, මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීය බව පිළිබඳව සාධාරණ සහතිකයක් සැපයීමට බැංකුවේ මූල්‍ය වාර්තාකරණ පද්ධතිය නිර්මාණය කර ඇති බවත් සහ බාහිර අවශ්‍යතාවයන් සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවලට අනුකූල බව අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරයි.

### බාහිර විගණකවරුන්ගේ ප්‍රකාශය සමාලෝචනය කිරීම

බැංකුවේ බාහිර විගණක වන, විගණකාධිපති 2021 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන සම්බන්ධයෙන් වූ ඉහත අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සමාලෝචනය කර ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ මූල්‍ය වාර්තාකරණය කෙරෙහි යොදන අභ්‍යන්තර පාලන පද්ධතියේ සැලසුම සහ ඵලදායීතාව සමාලෝචනය සඳහා යොදා ගන්නා ලද ක්‍රියාවලි සම්බන්ධ ඔවුන්ගේ වැටහීම සමග සංගත නොවන බව විශ්වාස කිරීමට තරම් හේතු වන කිසිවක් ඔවුන්ගේ අවධානයට යොමු නොවූ බව වාර්තා කර ඇත. මූල්‍ය වාර්තාකරණය කෙරෙහි අභ්‍යන්තර පාලනය පිළිබඳ ප්‍රකාශය කෙරෙහි ඔවුන්ගේ වාර්තාව මෙම වාර්ෂික වාර්තාවෙහි 253 පිටුවෙහි දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියමය පරිදි,

*Keesila Jayawardana*

කේෂිලා ජයවර්ධන මිය සභාපතිනිය

*MP Abeyaratne*

මනෝහර් අබේරත්න මිය සභාපතිනිය - අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව/ අධ්‍යක්ෂ

*[Signature]*

එම් ටී ජේ පෙරේරා අධ්‍යක්ෂ 2022 මාර්තු 30 කොළඹ

# අභ්‍යන්තර පාලනය පිළිබඳ ස්වාධීන සහතිකවීමේ වාර්තාව



## ජාතික විගණන කාර්යාලය தேசிய கணக்காய்வு அலுவலகம் NATIONAL AUDIT OFFICE



මගේ අංකය  
எனது இல. My No.

நிபந்தன/பி/பிந்தன/பி/பி/2021/15

ඔබේ අංකය  
உமது இல. Your No.

දිනය  
திகதி Date

2022 අප්‍රේල් 26

සභාපතිනිය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය මත අධ්‍යක්ෂවරුන් සඳහා වන විගණකාධිපතියේ ස්වාධීන සහතික වාර්තාව

### හැඳින්වීම

මෙම වාර්තාව, 2021 දෙසැම්බර් 31 දින අවසන් වර්ෂය සඳහා වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අභ්‍යන්තර පාලනය හා සම්බන්ධ මූල්‍ය වාර්තාකරණය ("ප්‍රකාශය") මත අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය පිළිබඳව සහතිකවීමක් ලබා දීමටයි.

### කළමනාකාරිත්වයේ වගකීම

කළමනාකාරිත්වය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් 2007 අංක 12 දරණ බැංකු පනත් නියෝගයේ 3 (8) (ii) (ආ) වගන්තියට අනුකූලව නිකුත් කර ඇති "අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය මත බැංකුවේ අධ්‍යක්ෂවරුන් සඳහා ඔර්ගේපදේශ" අනුව ප්‍රකාශය සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා වගකියයි.

### SLSAE 3050 සමග මගේ වගකීම් සහ අනුකූලත්වය (සංශෝධිත)

අධ්‍යක්ෂ මණ්ඩලය පිළියෙල කළ හෝ/මවුන් වෙත ලබාදුන් ලියකියවිලි මගින් හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඇති කළ අභ්‍යන්තර පාලන ක්‍රියාවලීන් නිර්මාණය හා එහි ඵලදායිතාවය විමර්ශනය කිරීමෙන් ඒ පිළිබඳ වාර්තාවක් ලබාදීම මාගේ වගකීමයි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර පාලනය පිළිබඳ

අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය මත බැංකු සඳහා වන සහතික කිරීමේ වාර්තාව - සහතිකකරණ කාර්යභාරය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති (සංශෝධිත) (SLSAE 3050) සමඟ අනුකූලව මම මෙම විගණන කාර්යභාරය ඉටු කළෙමි.

මෙම ප්‍රමිතිය මගින් සියළුම ප්‍රමාණාත්මක අංශයන්ගෙන් ගත් කළ අභ්‍යන්තර පාලනය පිළිබඳ ප්‍රකාශය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළියෙල කර ඇත්ද යන්න පිළිබඳ සීමිත තහවුරු කිරීමක් ලබාදීම පිණිස මා විසින් සැලසුම් කිරීම හා ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීම මෙම ප්‍රමිතිය මගින් අත්‍යවශ්‍ය වේ.

මෙම කාර්යභාරයට අදාළව කිසිදු වාර්තාවක් යාවත්කාලීන කිරීම හෝ නැවත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මා වෙත වගකීම නොපැවරෙන අතර, මෙම කාර්යභාරය අතරතුර මූල්‍ය තොරතුරු විගණනය හෝ සමාලෝචනය කිරීම ද මා විසින් සිදු නොකරන ලදී.

### සිදු කළ කාර්ය සාරාංශය

අධ්‍යක්ෂවරුන් සඳහා හෝ විසින් සකස් කරන ලද ලේඛන ප්‍රකාශය සහ බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රම සමාලෝචනය කිරීමේදී අධ්‍යක්ෂවරුන් විසින් අනුගමනය කර ඇති ක්‍රියාවලිය මැනවින් පිළිබිඹු වෙත ආකාරයට ප්‍රකාශය සකසා ඇත්ද යන්න ඇගයීම සඳහා මගේ මැදිහත්වීම සිදුකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට සහාය වන ආදර්ශ පදනමක් මත ලේඛන පැවැත්ම සහ බැංකු කාර්යමණ්ඩලයේ විමසීම්වලට, අනුගමනය කරන ක්‍රියා පටිපාටීන් මූලිකවම සීමා වේ.

SLSAE 3050 (සංශෝධිත) අනුව, ප්‍රකාශය සියලුම අවදානම් සහ පාලන ආවරණය කරන්නේද යන්න පිළිබඳව හෝ බැංකු අවදානම සහ පාලන ක්‍රියාදාමයේ කාර්යක්ෂමතාව පිළිබඳ මතයක් සැකසීම සලකා බැලීමට මට අවශ්‍යතාවක් ඇති නොකරයි.

එසේම SLSAE 3050 (සංශෝධිත) අනුව, වාර්ෂික වාර්තාවේ සඳහන් කිනම් හෝ සුවිශේෂී ගැටලුවක් සම්බන්ධයෙන් වැදගත් අභ්‍යන්තර පාලන අංශ සමඟ කටයුතු කිරීමට විස්තර කර ඇති ක්‍රියාපටිපාටි ඇත්ත වශයෙන්ම, ගැටලු විසඳන්නේද යන්න සලකා බැලීමටද මට අවශ්‍යතාවක් ඇති නොකරයි.

බැංකුව සම්බන්ධයෙන් ඇති මාගේ අවබෝධය මෙම ප්‍රකාශය සම්බන්ධිත ගනුදෙනු හා සිදුවීම් මත මාගේ ක්‍රියාමාර්ග තෝරා ගැනීමට බලපාන ලදී.

නිගමනයට එළඹීමේ පදනමක් සහිත ප්‍රමාණවත් හා යෝග්‍ය සාක්ෂි රැස් කරගත් බව මම විශ්වාස කරමි.

### මාගේ නිගමනය

බැංකුවේ මූල්‍ය වාර්තාකරණය හා සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතියේ සැකැස්ම හා ඵලදායිතාවය සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලිය පිළිබඳ මගේ අවබෝධය හා වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප්‍රකාශය අතර නොගැලපීමක් පවතින බව විශ්වාස කිරීමට හේතුවන කිසිදු කරුණක් අනුගමනය කරන ලද පටිපාටි මත පදනම්ව මාගේ අවධානයට ලක් වී නොමැත.

ඩබ්ලිව් පී සී වික්‍රමරත්න  
විගණකාධිපති

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

# සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මුදල් හා සැලසුම්) වගකීම් පිළිබඳ ප්‍රකාශය

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## අනුකූලතාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (බැංකුව) මූල්‍ය ප්‍රකාශන සහ බැංකුවේ සහ එහි පරිපාලිතයේ (සමූහයේ) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන 2021 දෙසැම්බර් 31 වන දිනට පහත සඳහන් අවශ්‍යතාවයන්ට අනුකූලව පිළියෙළ කර ඉදිරිපත් කර ඇත:

- 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ එයට සිදුකළ සංශෝධන.
- 1971 අංක 38 දරන මුදල් පනත.
- 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති පනත.
- 1988 අංක 30 දරන බැංකු පනත හා එයට සිදුකළ සංශෝධන සහ එය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය ප්‍රකාශන ආකෘති සහ තොරතුරු හෙළිදරව් කිරීම් තොරතුරුවලට අදාළ නියෝග සහ මාර්ගෝපදේශ.
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය (CA Sri Lanka) විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (SLFRSS/LKASs)/ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්.
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ඇති සංස්ථාපිත පාලනය පිළිබඳ වඩා යහපත් පරිචය සංග්‍රහය 2017.
- සංස්ථාපිත පාලනය සඳහා වඩා යහපත් සංග්‍රහය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2007 අංක 12 දරන බැංකු පනත් නියමය.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී භාවිත කර ඇති ආකෘති සහ සිදු කර ඇති හෙළිදරව් කිරීම්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 1 (LKAS 1) - "මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම" හි හෙළිදරව් කිරීමේ අවශ්‍යතා සමගද අනුකූල වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති නිශ්චිත ආකෘති සමගද අනුකූලය. බැංකුව සහ සමූහය එහි මූල්‍ය ප්‍රතිඵල එහි පරිශීලකයන්ට කාර්තුමය පදනමකින් ඉදිරිපත් කරයි.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සඳහා බැංකුව සහ සමූහය විසින් නිසි ගිණුම්කරණ ප්‍රතිපත්ති අඛණ්ඩව යොදා ගෙන ඇත. ඉහළ මට්ටමේ විනිශ්චයක් සහ සංකීර්ණතාවක් සහිත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ඇස්තමේන්තු යොදා ගැනීම බැංකුවේ බාහිර විගණකවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සමග සාකච්ඡා කරන ලදී.

2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කළ දින සිට ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගණනය කිරීම් ක්‍රමවේදයෙහි කිසිදු වෙනසක් සිදු නොවීය. ඒ අනුව වර්තමාන ඉදිරිපත් කිරීමට අනුකූල වන පරිදි සංසන්දනාත්මක තොරතුරු සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණි.

අපි අපගේ දැනුමේ තරමට මෙම වාර්තාවේ අඩංගු මූල්‍ය ප්‍රකාශන, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් මූල්‍ය තොරතුරු, සමාලෝචිත වර්ෂය තුළ බැංකුවේ සහ සමූහයේ වත්කම්, වගකීම්, මෙහෙයුම්වල ප්‍රතිඵල සහ මුදල් ප්‍රවාහවල සියලු ප්‍රමාණාත්මක අංශ සාධාරණව නිරූපණය කරන බව සහ මූල්‍ය ප්‍රකාශනවල සත්‍ය සහ සාධාරණ දැක්මක් දී ඇති බව තහවුරු කරමු. තවද අපි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව කරගෙන යාමට බැංකුවට සහ සමූහයට ප්‍රමාණවත් සම්පත් ඇති බවත් මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී අඛණ්ඩ පැවැත්ම පදනම යොදා ගෙන ඇති බවටත් තහවුරු කරමු.

## අභ්‍යන්තර පාලනය පිළිබඳ වගකීම සහ ක්‍රියාපටිපාටි

බැංකුව සහ එහි පරිපාලිතයේ අභ්‍යන්තර පාලන ස්ථාපනය කිරීමට, ක්‍රියාත්මක කිරීමට, සහ පවත්වාගෙන යාමට අපි වගකිව යුතු වෙමු. වත්කම් ආරක්ෂා කිරීම, වංචා හෝ වැරදි මෙන්ම අනෙකුත් අක්‍රමිකතා වැළැක්වීම සහ හෙළිදරව් කිරීම සඳහා බැංකුවට සහ සමූහයට අදාළ වැදගත් තොරතුරු අපට දැන ගැනීමට හැකි බවත් සහතික කරමින් ඵලදායී අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටි නිසි ලෙස ස්ථානගත කර ඇති බව, සහ ඒවා අඛණ්ඩ පදනමක් මත සමාලෝචනය, ඇගයීම සහ යාවත්කාලීන කරන

බව අපි සහතික කරමු. අපගේ දැනීමේ තරමට, අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටි සැලසුම් කිරීමේ හෝ ක්‍රියාත්මක කිරීමේ සැලකිය යුතු අඩුපාඩු සහ දුබලතා නොවූ බවට අපි සැහීමට පත් වෙමු. අපි අපගේ ඇගයීම් මත පදනම්ව, අභ්‍යන්තර පාලනවල සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සැලකිය යුතු අඩුපාඩු හෝ කැපී පෙනෙන දුබලතා සහ කළමනාකරණ හෝ අනෙකුත් සේවකයන් සම්බන්ධ වංචා නොවූ බව අපි තහවුරු කරමු.

මූල්‍ය වාර්තාකරණය සහ ක්‍රියාපටිපාටි සම්බන්ධව අභ්‍යන්තර පාලන සහ ක්‍රියාපටිපාටි අඛණ්ඩව අනුගමනය කරන බව සහතික කිරීමට බැංකුවේ අභ්‍යන්තර විගණකවරුන්ද කලින් කලට විමර්ශන සිදු කරයි. කෙසේ වෙතත්, ඕනෑම අභ්‍යන්තර පාලන හා ගිණුම්කරණ ක්‍රමයක් මගින් ලබාදෙන සහතිකය 100% ක් පිළිගැනීමේ යම් ආවේනික සීමාවන් පවතී.

මූල්‍ය වාර්තාකරණය මත අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය මෙම වාර්ෂික වාර්තාවේ 251 හා 252 පිටුවල දක්වා ඇත. විගණකාධිපතිවරයා විසින් බැංකුව විසින් යොදා ගන්නා ලද මූල්‍ය වාර්තාකරණය මත අභ්‍යන්තර පාලනයේ සඵලත්වය විගණනය කර ඇති අතර ඒ පිළිබඳ විකරණය නොකළ මතයක් ලබා දී ඇත. මෙම වාර්ෂික වාර්තාවේ 253 පිටුවේ එය දක්වා ඇත.

## බාහිර විගණනය

බැංකුවේ සහ එහි පරිපාලිතයේ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති විසින් විගණනය කරන ලදී. බැංකුවේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව මෙම වාර්ෂික වාර්තාවෙහි 256 සිට 258 පිටුවල දක්වා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අනෙක් කරුණු ද සමගින්, සියලු අභ්‍යන්තර විගණන සහ පරීක්ෂණ වැඩසටහන්, අභ්‍යන්තර පාලන පද්ධති සහ ක්‍රියාපටිපාටිවල කාර්යක්ෂමතාව සමාලෝචනය කළ අතරම වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාපිත සහ නියාමන අවශ්‍යතාවන්වලට ඒවායේ අනුකූල බවද සමාලෝචනය කළ අතර, ඒවායේ විස්තර මෙම




වාර්ෂික වාර්තාව තුළ 203 සිට 205 දක්වා පිටුවල ඇති අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාවේ දී ඇත. පූර්ණ ස්වාධීනත්වය සහතික කිරීමට විගණකාධිපතිට සහ අභ්‍යන්තර විගණකවරුන්ට, වැදගත් වන කරුණු සාකච්ඡා කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සාමාජිකයන් වෙත පූර්ණ සහ නිදහස් ප්‍රවේශය ඇත.


### තහවුරු කිරීම

අපි අපේ දැනුමේ තරමට පහත දේවල් තහවුරු කරමු

- බැංකුව සහ සමූහය සියලු අදාළ විය හැකි නීති සහ රෙගුලාසි සහ විවක්ෂණශීලී අවශ්‍යතාවන් සමඟ අනුකූල වී ඇත.
- මූල්‍ය ප්‍රකාශනවල 371 පිටුවේ 51 සටහනේ හෙළිදරව් කර ඇති තොරතුරු හැර සැලකිය යුතු අනුකූල නොවීමේ අවස්ථා සහ බැංකුවට සහ සමූහයට එරෙහිව නඩු පැවරීම් ද නැත.
- බැංකුව සහ සමූහය විසින් ගෙවිය යුතු සියලු බදු, තීරු බදු, අය බදු සහ සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සහ බැංකුවේ සහ සමූහයේ සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතු සියලු දායක මුදල්, අය බදු සහ බදු 2021 දෙසැම්බර් 31 වන දිනට ගෙවා හෝ අවශ්‍ය පරිදි ප්‍රතිපාදනයන් කර ඇත.



එම් පී ඒ ඩබ්ලිව් පීරිස්  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී



කේ රවීන්ද්‍රන්  
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  
(මුදල් හා සැලසුම්)  
2022 මාර්තු 24  
කොළඹ

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්සාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
<p>→</p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021</p>



## ජාතික විගණන කාර්යාලය தேசிய கணக்காய்வு அலுவலகம் NATIONAL AUDIT OFFICE



මගේ අංකය  
எனது இல. } බීජීඑන්/ඒ/එන්එස්බී/එල්ඒ/2021/14  
My No. }

ඔබේ අංකය  
உமது இல. }  
Your No. }

දිනය  
திகதி } 2022 මාර්තු 21  
Date }

සභාපති

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සහ එහි පරිපාලිතයන්හි 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

### 1. මූල්‍ය ප්‍රකාශන

#### 1.1 මතය

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (“බැංකුව”) සහ එහි පරිපාලිතයන්හි (“සමූහය”) 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ ඒදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

බැංකුවේ සහ සමූහයේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ ඒදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සහ හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

#### 1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.3 බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කළයුතු අනෙකුත් තොරතුරු

අනෙකුත් තොරතුරු, බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ මත මාගේ විගණන වාර්තාවට ඇතුළත් නොවන තොරතුරු වලින් සමන්විත වන අතර මෙම විගණන වාර්තාවේ දිනට පසුව එය මා වෙත ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ මතය, අනෙකුත් තොරතුරු ආවරණය නොකරන අතර මා ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතික නිගමනයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ විගණනයට අදාළව මාගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් වෙනත් තොරතුරු ලබාගෙන හැකි විට එය කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමග ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපේ ද යන්න හෝ විගණනයේදී ලබාගත් මාගේ දැනුම හෝ එසේ නොමැති නම් ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් පෙන්වන්නේද යන්න සලකා බැලීමයි.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
සහ  
සාකච්ඡා සහ විශ්ලේෂණය  
කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය  
අපගේ නිරන්තර වාර්තාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

මා විසින් බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව කියවන විට, එහි ප්‍රමාණාත්මක වැරදි අර්ථකථන ඇති බව නිගමනය කළහොත් ඒවා නිවැරදි කිරීම සඳහා වගකිව යුතු පාලකයන් සමග එම කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට මට අවශ්‍ය වේ. තවදුරටත් නිවැරදි නොකළ වැරදි අර්ථකථන තිබේ නම්, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව ඉදිරියේදී මා විසින් පාර්ලිමේන්තුවට සහාගත කරන වාර්තාවට ඇතුළත් කරනු ඇත.

### 1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශ්වයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමූහය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමූහය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

බැංකුවේ සහ සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශ්වයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) වගන්තිය ප්‍රකාරව, සමූහය වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

### 1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇති වන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිත උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මගහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ

සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මගහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.

- අවස්ථාවෝචිත උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමූහයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සහ ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල යෝග්‍යතාවය අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.



අතිරේක  
තොරතුරු

මූලාශ්‍රය

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ නිර්දේශ වාර්තාව  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක් කළ අතර, ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරන ලදී.

## 2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

- 2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.
- 2.1.1 2018 අංක 19 ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා බැංකුව විසින් පවත්වාගෙන ගොස් තිබුණි.
- 2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- 2.1.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

- 2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.
- 2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව බැංකුවේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට බැංකුව සම්බන්ධවී ඇති යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.
- 2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව යම් අදාළ ලිඛිත නීතියකට හෝ බැංකුවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.
- 2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව බැංකුව බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.
- 2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව බැංකුවේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව.

ධබලිච් පී සී වික්‍රමරත්න  
විගණකාධිපති

	පිටු අංකය
<b>මූලික මූල්‍ය ප්‍රකාශයන්</b>	
ආදායම් ප්‍රකාශය	260
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	261
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය	262
ගිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය - බැංකුව	264
ගිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය - සමූහය	266
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	268
<b>මූල්‍ය ප්‍රකාශනවල සටහන් - පොදු</b>	
1. වාර්තාකරණ ඒකකය	270
2. ගිණුම්කරණ ප්‍රතිපත්ති	270
2.1 පිළියෙල කිරීමේ පදනම	270
2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම්	275
2.3 සාධාරණ අගය මිනීම	275
2.4 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති - පොදු	275
2.5 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති - වත්කම් හා වගකීම් හඳුනාගැනීම	276
2.6 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති - මූල්‍ය උපකරණ සඳහා ආදායම් හා වියදම් හඳුනාගැනීම	287
2.7 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති - බදුකරණය	287
2.8 මුදල් ප්‍රවාහ ප්‍රකාශය	287
2.9 නියාමන ප්‍රතිපාදන	287
2.10 වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්	287
2.11 නිකුත් කරන ලද මුත් වාර්තාකරණ දිනට බල නොපැවැත්වෙන ගිණුම්කරණ ප්‍රමිතීන්	287
<b>මූල්‍ය ප්‍රකාශනවල සටහන් - ආදායම් ප්‍රකාශය</b>	
3. දළ ආදායම	289
4. ශුද්ධ පොලී ආදායම	289
5. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	292
6. වෙළඳාම් කටයුතු වලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	293
7. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	293
8. මූල්‍ය වත්කම් හඳුනාගැනීම අන්තර්වීම මගින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	294
9. වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	294
10. හානිකරණ වියදම්	295
11. සේවක මණ්ඩල වියදම්	296
12. වෙනත් වියදම්	298
13. බදු වියදම්	299
14. කොටසක ඉපයුම් (EPS)	300
<b>මූල්‍ය ප්‍රකාශනවල සටහන් - මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය: වත්කම්</b>	
15. ගණනය කරන ලද පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය	301
16. මුදල් හා මුදල් සමානතාව	304
17. මහ බැංකුව වෙතැති ශේෂයන්	304
18. බැංකුවල ඇති තැන්පතු	305
19. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	305
20. ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	306
21. ක්‍රමානුකූල පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අන්තිකාරම්	310

	පිටු අංකය
22. ක්‍රමානුකූල පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ	318
23. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	320
24. පාලිත සමාගම්වල ආයෝජනය	324
25. ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය	325
26. දේපල, පිරිසක සහ උපකරණ	325
27. භාවිතයට අයිතිය ඇති වත්කම්	331
28. දේපල ආයෝජන	332
29. කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම්	334
30. විලම්බිත බදු වත්කම්/වගකීම්	336
31. වෙනත් වත්කම්	338
<b>මූල්‍ය ප්‍රකාශනවල සටහන් - මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය - වගකීම් සහ ගිමිකම්</b>	
32. බැංකුවලට ගෙවිය යුතු	339
33. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	340
34. ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	340
35. ක්‍රමානුකූල පිරිවැය මත මූල්‍ය වගකීම්	340
35. තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	341
35. ණය සුරැකුම්පත් ගිමිකත්ව ගෙවිය යුතු	341
35. වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	341
36. කල්බදු වගකීම්	342
37. නිකුත්කළ ණය සුරැකුම්පත්	343
38. සේවාච්ඡාදන ප්‍රතිලාභ බැඳීම්	346
39. ප්‍රවර්තන බදු වගකීම්	357
40. වෙනත් ප්‍රතිපාදන	358
41. වෙනත් වගකීම්	358
42. පරිපාලිත සමාගම්වලට ගෙවිය යුතු	358
43. ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	358
44. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	359
45. රඳවාගත් ඉපයීම්	359
46. වෙනත් සංචිත	360
47. පාලනය යටත් නොවන ගිමිකම	362
<b>මූල්‍ය ප්‍රකාශනවල සටහන් - අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්</b>	
48. අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්	362
49. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම	364
50. සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් වටිනාකම	371
51. බැංකුවට හා සමූහයට විරුද්ධව ඇති නීති කෘතයන්	371
52. මූල්‍ය ප්‍රකාශ වාර්තා කළ දිනට පසු සිදුවීම්	371
53. සංසන්දනාත්මක තොරතුරු	372
54. මූල්‍ය අවදානම් කළමනාකරණය	374
55. කල් පිරීමේ විශ්ලේෂණය	406
56. මූල්‍ය උපකරණවල සාධාරණ අගය	410
57. ප්‍රාග්ධන කළමනාකරණය (නියාමන වාර්තාකරණය අනුව)	417
58. අංශික තොරතුරු	418
59. ලේඛන රහිත භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරයන්හි ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු	419

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ පාලිත ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

# ආදායම් ප්‍රකාශය

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	පිටුව	බැංකුව			සමූහය		
			2021 රු. '000	2020 රු. '000	වෙනස %	2021 රු. '000	2020 රු. '000	වෙනස %
<b>දළ ආදායම</b>	3	289	<b>134,939,422</b>	127,547,060	6	<b>136,059,789</b>	130,039,494	5
පොලී ආදායම			<b>131,438,283</b>	122,512,049	7	<b>133,342,449</b>	124,608,182	7
අඩුකළා: පොලී වියදම			<b>76,808,674</b>	87,621,868	(12)	<b>77,560,111</b>	88,425,490	(12)
<b>ශුද්ධ පොලී ආදායම</b>	4	289	<b>54,629,609</b>	34,890,181	57	<b>55,782,338</b>	36,182,692	54
ගාස්තු සහ කොමිස් ආදායම			<b>3,050,649</b>	2,710,487	13	<b>3,058,444</b>	2,723,087	12
අඩුකළා: ගාස්තු සහ කොමිස් වියදම			<b>207,676</b>	154,486	34	<b>210,604</b>	160,556	31
<b>ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම</b>	5	292	<b>2,842,973</b>	2,556,001	11	<b>2,847,840</b>	2,562,531	11
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	6	293	<b>(96,226)</b>	1,273,676	(108)	<b>(711,612)</b>	1,745,329	(141)
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	7	293	-	-	-	-	-	-
මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම තුළින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	8	294	<b>28,269</b>	241,284	(88)	<b>28,269</b>	241,284	(88)
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	9	294	<b>518,447</b>	809,564	(36)	<b>342,239</b>	721,612	(53)
මුළු මෙහෙයුම් ආදායම			<b>57,923,072</b>	39,770,707	46	<b>58,289,074</b>	41,453,448	41
අඩුකළා: හානිකරණ වියදම්	10	295	<b>4,304,444</b>	4,873,768	(12)	<b>4,228,450</b>	4,932,840	(14)
<b>ශුද්ධ මෙහෙයුම් ආදායම</b>			<b>53,618,628</b>	34,896,939	54	<b>54,060,624</b>	36,520,608	48
අඩුකළා: වියදම්								
සේවක මණ්ඩල වියදම්	11	296	<b>12,970,355</b>	9,966,786	30	<b>13,229,242</b>	10,152,485	30
ක්ෂයවීම් හා ක්‍රමක්ෂය වියදම්			<b>1,385,835</b>	1,240,503	12	<b>1,401,623</b>	1,256,826	12
වෙනත් වියදම්	12	298	<b>4,718,673</b>	4,258,307	11	<b>4,771,613</b>	4,313,367	11
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු පෙර මෙහෙයුම් ලාභය			<b>34,543,765</b>	19,431,342	78	<b>34,658,146</b>	20,797,931	67
අඩුකළා: මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු			<b>6,162,351</b>	3,786,717	63	<b>6,233,194</b>	4,006,877	56
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු පසු මෙහෙයුම් ලාභය			<b>28,381,414</b>	15,644,625	81	<b>28,424,952</b>	16,791,054	69
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස			-	-	-	-	-	-
<b>ආදායම් බදුවලට පෙර ලාභය</b>			<b>28,381,414</b>	15,644,625	81	<b>28,424,952</b>	16,791,054	69
අඩුකළා: ආදායම් බදු වියදම	13	299	<b>6,261,790</b>	5,536,709	13	<b>6,294,134</b>	5,969,936	5
<b>වර්ෂය සඳහා ලාභය</b>			<b>22,119,624</b>	10,107,916	119	<b>22,130,818</b>	10,821,118	105
ලාභය බෙදී යන ආකාරය								
පාලක සමාගමේ හිමිකරුවන්			<b>22,119,624</b>	10,107,916	119	<b>22,130,818</b>	10,821,118	105
පාලනයට යටත් නොවන හිමිකම්			-	-	-	-	-	-
<b>වර්ෂය සඳහා ලාභය</b>			<b>22,119,624</b>	10,107,916	119	<b>22,130,818</b>	10,821,118	105
ලාභය මත කොටසක ඉපයීම								
සාමාන්‍ය කොටසක මූලික ඉපයීම් (රු.)	14	300	<b>23.53</b>	10.75	119	<b>23.54</b>	11.51	105
සාමාන්‍ය කොටසක තනුක ඉපයීම් (රු.)			<b>23.53</b>	10.75	119	<b>23.54</b>	11.51	105
<b>වර්ෂය සඳහා ලාභය</b>			<b>22,119,624</b>	10,107,916	119	<b>22,130,818</b>	10,821,118	105

270 පිටුවේ සිට 420 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

# විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

	බැංකුව			සමූහය		
	2021 රු. '000	2020 රු. '000	වෙනස %	2021 රු. '000	2020 රු. '000	වෙනස %
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා						
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>22,119,624</b>	10,107,916	119	<b>22,130,818</b>	10,821,118	105
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම්						
විදේශ ගනුදෙනු පරිවර්තනය මත වූ විනිමය වෙනස්කම්	-	-	-	-	-	-
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ කටයුතු වලින් ලත් ශුද්ධ ලාභ/(අලාභ)	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත ශුද්ධ ලාභ/(අලාභ)	-	-	-	-	-	-
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පත් කළ ණය උපකරණ	(432,450)	273,544	(258)	(578,542)	329,820	(275)
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ණය උපකරණ ඉවත් කිරීම මත සාධාරණ අගය මත ලාභ/(අලාභ) ආදායම් ප්‍රකාශයට මාරු කිරීම	(28,269)	(241,284)	(88)	(28,269)	(241,284)	(88)
ඉහත අයිතම සඳහා විලම්බිත බදු බලපෑම	111,863	(9,033)	(1,338)	111,863	(9,033)	(1,338)
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	(348,856)	23,227	(1,602)	(494,948)	79,503	(723)
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම්						
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින හිමිකම් උපකරණවල ආයෝජනයන්හි සාධාරණ අගයෙහි වෙනස්වීම	125,410	(776,162)	(116)	152,594	(774,791)	(120)
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වගකීම් මත බැංකුවේ ණය අවදානම ආරෝපණය කිරීමේ සාධාරණ වෙනස්වීම	-	-	-	-	-	-
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් නැවත ආගණනය	3,335,147	(6,684,417)	(150)	3,327,395	(6,681,422)	(150)
ඉහත අයිතම සඳහා විලම්බිත බදු බලපෑම	(1,299,365)	1,871,637	(169)	(1,299,365)	1,871,637	(169)
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් නැවත ආගණනය (බදු පසු)	2,035,782	(4,812,780)	(142)	2,028,031	(4,809,785)	(142)
ප්‍රත්‍යාගණන අතිරික්තයේ වෙනස්වීම්	-	1,482,472	(100)	-	1,921,578	(100)
ඉහත අයිතම සඳහා විලම්බිත බදු බලපෑම	371,032	(415,092)	(189)	371,032	(415,092)	(189)
ප්‍රත්‍යාගණන අතිරික්තයේ වෙනස්වීම් (බදු පසු)	371,032	1,067,380	(65)	371,032	1,506,486	(75)
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස	-	-	-	-	-	-
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	2,532,224	(4,521,563)	(156)	2,551,656	(4,078,090)	(163)
වර්ෂයට අදාළ වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු	2,183,367	(4,498,336)	(149)	2,056,709	(3,998,586)	(151)
වර්ෂයට අදාළ මුළු විස්තීර්ණ ආදායම	24,302,991	5,609,580	333	24,187,527	6,822,532	255
ලාභය බෙදී යන ආකාරය						
පාලක සමාගමේ හිමිකරුවන්	24,302,991	5,609,580	333	24,187,527	6,822,532	255
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-	-	-
<b>වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම</b>	<b>24,302,991</b>	5,609,580	333	<b>24,187,527</b>	6,822,532	255

270 පිටුවේ සිට 420 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ විශ්ලේෂණය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකාරය  
 පූර්විකාව  
 වාර්ෂික වාර්තාව 2021 →

# මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

දෙපැම්බර් 31 දිනට	සටහන	පිටුව	බැංකුව			සමූහය		
			2021 රු. '000	2020 රු. '000	වෙනස %	2021 රු. '000	2020 රු. '000	වෙනස %
<b>වත්කම්</b>								
			<b>7,656,038</b>	6,491,963	18	<b>7,721,532</b>	6,598,595	17
	16	304						
	17	304	-	-	-	7	6	17
	18	305	<b>7,120,698</b>	13,253,499	(46)	<b>9,323,663</b>	17,456,660	(47)
	19	305	-	19,897	(100)	-	19,897	(100)
	20	306						
			<b>19,572,933</b>	11,221,746	74	<b>40,392,152</b>	23,617,944	71
			-	-	-	-	-	-
	21	310	<b>538,941,789</b>	516,795,160	4	<b>538,600,866</b>	517,833,067	4
	22	318	<b>935,350,052</b>	754,233,344	24	<b>940,536,328</b>	758,594,934	24
	23	320	<b>13,817,594</b>	15,271,822	(10)	<b>15,993,803</b>	16,059,841	(0.4)
	24	324	<b>4,811,000</b>	4,811,000	-	-	-	-
	25	325	-	-	-	-	-	-
	26	325	<b>15,045,618</b>	15,315,772	(2)	<b>15,949,505</b>	16,197,837	(2)
	27	331	<b>1,205,916</b>	1,226,183	(2)	<b>1,244,138</b>	1,271,525	(2)
	28	332	-	-	-	<b>210,577</b>	237,077	(11)
	29	334	<b>816,058</b>	687,961	19	<b>821,420</b>	694,160	18
	30	336	<b>1,104,779</b>	1,446,249	(24)	<b>1,105,653</b>	1,446,249	(24)
	31	338	<b>33,655,272</b>	23,033,780	46	<b>33,905,753</b>	23,192,936	46
			<b>1,579,097,748</b>	1,363,808,376	16	<b>1,605,805,398</b>	1,383,220,728	16
<b>වගකීම්</b>								
	32	339	<b>7,686,553</b>	12,862,337	(40)	<b>10,470,191</b>	13,339,705	(22)
	33	340	-	-	-	-	-	-
	34	340	-	-	-	-	-	-
	35	340						
			<b>1,428,467,385</b>	1,237,123,791	15	<b>1,426,724,704</b>	1,237,669,284	15
			-	-	-	-	-	-
			<b>7,719,532</b>	8,159,591	(5)	<b>27,087,920</b>	19,656,090	38
	36	342	<b>1,292,139</b>	1,274,713	1	<b>1,333,623</b>	1,320,877	1
	37	343	<b>37,529,017</b>	31,773,753	18	<b>37,618,575</b>	31,908,279	18
	38	346	<b>8,590,642</b>	11,600,431	(26)	<b>8,637,425</b>	11,631,775	(26)
	39	357	<b>4,596,190</b>	612,239	651	<b>4,914,918</b>	1,189,133	313
	30	336	-	-	-	<b>1,939</b>	1,121	73
	40	338	-	-	-	-	-	-
	41	358	<b>7,200,032</b>	5,983,870	20	<b>7,566,892</b>	6,538,643	16
	42	358	<b>3,500</b>	3,750	(7)	-	-	-
			<b>1,503,084,991</b>	1,309,394,475	15	<b>1,524,356,185</b>	1,323,254,907	15

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පුරවිකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



දෙසැම්බර් 31 දිනට	සටහන		බැංකුව			සමූහය		
			2021	2020	වෙනස	2021	2020	වෙනස
			රු. '000	රු. '000	%	රු. '000	රු. '000	%
<b>ගිමිකම්</b>								
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	43	358	9,400,000	9,400,000	-	9,400,000	9,400,000	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	44	359	5,174,249	4,068,268	27	5,209,101	4,090,363	27
රඳවාගත් ඉපයීම්	45	359	13,727,801	14,399,572	(5)	17,918,992	18,601,588	(4)
වෙනත් සංචිත	46	360	47,710,707	26,546,061	80	48,921,120	27,873,870	76
අයිතිකරුවන්ගේ මුළු ගිමිකම			76,012,757	54,413,901	40	81,449,213	59,965,821	36
පාලනයට යටත් නොවන ගිමිකම්	47	362	-	-	-	-	-	-
<b>මුළු ගිමිකම</b>			76,012,757	54,413,901	40	81,449,213	59,965,821	36
<b>මුළු ගිමිකම් සහ වගකීම්</b>			1,579,097,748	1,363,808,376	16	1,605,805,398	1,383,220,728	16
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	48	362	13,023,207	25,787,099	(49)	13,027,749	25,350,325	(49)
<b>නාමික තොරතුරු</b>								
සේවක සංඛ්‍යාව			4,616	4,641				
ශාඛා සංඛ්‍යාව			261	259				

සටහන: හානිකරණයෙන් හා ක්‍ෂය කිරීමෙන් පසු ශුද්ධ අගයන් දක්වා ඇත.

270 පිටුවේ සිට 420 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

**සහතික කිරීම**

ඉහත සඳහන් මූල්‍ය ප්‍රකාශනවලින් 2021 දෙසැම්බර් 31 දිනට බැංකුවේ කටයුතු සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි ලාභය පිළිබඳ සත්‍ය හා සාධාරණ තත්ත්වයන් පෙන්නුම් කරන බවට සහතික කරමි.



**කේ රවින්දන්**

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.

අනුමත කර අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අත්සන් කරන ලදී.

Keasila Jayawardana

කේලියා ජයවර්ධන මිය  
සභාපතිනිය

2022 මාර්තු 15  
කොළඹ  
ශ්‍රී ලංකාව



එම් ටී ජේ පෙරේරා මයා  
අධ්‍යක්ෂ



එම් ටී ජේ ඩබ්ලිව් පීරිස් මයා  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

## බැංකුව

අතිරේක තොරතුරු  
 මූලාසනය  
 පාලනය  
 සහ විශ්ලේෂණය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්මාණමය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

	ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පවරන ලද ප්‍රාග්ධනය රු. '000	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගණන සංචිතය රු. '000
<b>2020 ජනවාරි 01 දිනට ශේෂය</b>	9,400,000	3,562,872	5,611,188
පෙර වර්ෂවල ගැලපීම්*	-	-	-
<b>2020 ජනවාරි 01 දිනට නැවත අගයන ලද ආරම්භක ශේෂය</b>	9,400,000	3,562,872	5,611,188
2020 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් (බදු පසු)	-	-	1,067,380
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	-	-	1,067,380
<b>හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු</b>			
වර්ෂය තුළ සංචිත වෙත/වෙතින් මාරුකිරීම්	-	505,396	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්-ලාභාංශ/විශේෂ බදු	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපෑ තැන්පතු සංචිතයට මාරුකිරීම්	-	-	-
හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු එකතුව	-	505,396	-
<b>2020 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	9,400,000	4,068,268	6,678,568
2021 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම (බදු පසු)	-	-	371,032
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	-	-	371,032
<b>හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු</b>			
වර්ෂය තුළ සංචිත වෙත/වෙතින් මාරුකිරීම්	-	1,105,981	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්-ලාභාංශ/විශේෂ බදු	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපෑ තැන්පතු සංචිතයට මාරුකිරීම්	-	-	-
හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු එකතුව	-	1,105,981	-
<b>2021 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	9,400,000	5,174,249	7,049,600

270 පිටුවේ සිට 420 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූලාසනයන්ගේ සංකලිත කොටසකි.

\* කරුණාකර සටහන් අංක 53 සංසන්දනාත්මක තොරතුරු වෙත යොමුවන්න.

වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය රු. '000	ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය රු. '000	වෙනත් සංචිත රු. '000	රඳවාගත් ඉපයුම් රු. '000	මුළු හිමිකම රු. '000
318,006	-	18,838,685	8,194,507	45,925,261
-	-	-	2,516,404	2,516,404
318,006	-	18,838,685	10,710,911	48,441,665
-	-	-	10,107,916	10,107,916
(752,935)	-	-	(4,812,780)	(4,498,336)
(752,935)	-	-	5,295,136	5,609,580
-	-	-	(505,396)	-
-	-	-	(1,000,000)	(1,000,000)
-	-	-	(101,079)	(101,079)
-	-	1,463,736	-	1,463,736
-	-	1,463,736	(1,606,475)	362,657
(434,929)	-	20,302,421	14,399,572	54,413,901
-	-	-	22,119,624	22,119,624
(223,447)	-	-	2,035,782	2,183,367
(223,447)	-	-	24,155,406	24,302,991
-	-	20,000,000	(21,105,981)	-
-	-	-	(3,500,000)	(3,500,000)
-	-	-	(221,196)	(221,196)
-	-	1,017,061	-	1,017,061
-	-	21,017,061	(24,827,177)	(2,704,135)
(658,376)	-	41,319,482	13,727,801	76,012,757

අතිරේක තොරතුරු

මූලා වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

සමූහය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පවරන ලද ප්‍රාග්ධනය රු. '000	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගණන සංචිතය රු. '000
<b>2020 ජනවාරි 01 දිනට ශේෂය</b>	9,400,000	3,571,214	5,611,188
පෙර වර්ෂවල ගැලපීම්*	-	-	-
<b>2020 ජනවාරි 01 දිනට නැවත අගයන ලද ආරම්භක ශේෂය</b>	9,400,000	3,571,214	5,611,188
2020 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් (බදු පසු)	-	-	1,506,486
<b>වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම</b>	-	-	1,506,486
<b>හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු</b>			
වර්ෂය තුළ සංචිත වෙත/වෙතින් මාරුකිරීම්	-	519,149	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්-ලාභාංශ/විශේෂ බදු	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපෑ තැන්පතු සංචිතයට මාරුකිරීම්	-	-	-
<b>හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු</b>	-	519,149	-
<b>2020 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	9,400,000	4,090,363	7,117,674
2021 වර්ෂය සඳහා ලාභය	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම (බදු පසු)	-	-	371,032
<b>වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම</b>	-	-	371,032
<b>හිමිකමට සෘජුව ගලපන ලද හිමිකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු</b>			
වර්ෂය තුළ සංචිත වෙත/වෙතින් මාරුකිරීම්	-	1,118,738	-
ඒකාබද්ධ අරමුදලට දායකවීම්-ලාභාංශ/විශේෂ බදු	-	-	-
ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දායකවීම්	-	-	-
හිමිකම් නොපෑ තැන්පතු සංචිතයට මාරුකිරීම්	-	-	-
<b>හිමිකම් දරන්නන් සමඟ සිදුකළ මුළු ගනුදෙනු</b>	-	1,118,738	-
<b>2021 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	9,400,000	5,209,101	7,488,706

270 පිටුවේ සිට 420 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

\* කරුණාකර සටහන් අංක 53 සංසන්දනාත්මක තොරතුරු වෙත යොමුවන්න.

වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය රු. '000	ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය රු. '000	වෙනත් සංචිත රු. '000	රඳවාගත් ඉපයුම් රු. '000	මුළු හිමිකම රු. '000
283,501	-	19,552,207	11,846,116	50,264,229
-	-	-	2,516,404	2,516,404
283,501	-	19,552,207	14,362,520	52,780,633
-	-	-	10,821,118	10,821,118
(695,287)	-	-	(4,809,785)	(3,998,586)
(695,287)	-	-	6,011,332	6,822,531
-	-	152,037	(671,185)	-
-	-	-	(1,000,000)	(1,000,000)
-	-	-	(101,079)	(101,079)
-	-	1,463,736	-	1,463,736
-	-	1,615,773	(1,772,264)	362,657
(411,786)	-	21,167,980	18,601,588	59,965,821
-	-	-	22,130,818	22,130,818
(342,354)	-	-	2,028,031	2,056,709
(342,354)	-	-	24,158,849	24,187,527
-	-	20,001,512	(21,120,251)	-
-	-	-	(3,500,000)	(3,500,000)
-	-	-	(221,196)	(221,196)
-	-	1,017,061	-	1,017,061
-	-	21,018,574	(24,841,447)	(2,704,135)
(754,140)	-	42,186,553	17,918,991	81,449,213

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව

# මුදල් ප්‍රවාහ ප්‍රකාශය

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ විවිධත්වය සහ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
<b>මෙහෙයුම් කටයුතු වලින් ලත් මුදල් ප්‍රවාහ පොලී ලැබීම්</b>	<b>132,863,575</b>	121,217,294	<b>134,736,715</b>	123,222,195
පොලී ගෙවීම්	(75,265,118)	(87,043,414)	(75,971,651)	(87,905,761)
ශුද්ධ කොමිස් ලැබීම්	2,842,973	2,556,001	2,847,840	2,562,531
වෙළඳාම් ආදායම	614,665	1,073,229	662,488	1,475,091
සේවක මණ්ඩල ගෙවීම්	(11,591,122)	(9,573,701)	(11,852,427)	(9,784,100)
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු ගෙවීම්	(6,355,337)	(3,635,577)	(6,590,152)	(3,875,451)
වෙනත් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබීම්	237,873	453,266	308,147	481,659
වෙනත් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට ගෙවීම්	(4,510,411)	(4,211,774)	(4,564,223)	(4,292,547)
<b>මෙහෙයුම් වත්කම් හා වගකීම්වල වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාභය</b>	<b>38,837,098</b>	20,835,323	<b>39,576,736</b>	21,883,617
<b>මෙහෙයුම් වත්කම්වල (වැඩිවීම)/අඩුවීම</b>				
බැංකුවල ඇති තැන්පතු	6,054,307	(878,260)	7,860,026	(1,631,768)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	29,801	29,615	29,801	29,615
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වත්කම්	(8,989,495)	635,258	(18,026,283)	(970,781)
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම්	(89,025,979)	(96,177,753)	(87,586,523)	(94,958,436)
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ	(120,196,025)	(109,017,140)	(120,882,521)	(109,529,470)
මූල්‍ය ආයෝජන විකිණීම හා කල්පිරීම මගින් ලත් මුදල්	-	-	-	-
වෙනත් වත්කම්	(11,217,126)	11,884,067	(11,308,450)	11,896,995
	(223,344,516)	(193,524,215)	(229,913,950)	(195,163,845)
<b>මෙහෙයුම් වගකීම්වල වැඩිවීම/(අඩුවීම)</b>				
බැංකු වලට ගෙවිය යුතු	(5,107,293)	(22,288,937)	(2,793,759)	(22,912,312)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-
ක්‍රමක්‍ෂය පිරිවැයට මූල්‍ය වගකීම් - තැන්පත්කරුවන්ට ගෙවියයුතු	192,554,680	221,909,528	190,266,099	223,397,260
ක්‍රමක්‍ෂය පිරිවැයට මූල්‍ය වගකීම් - ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-
ක්‍රමක්‍ෂය පිරිවැයට මූල්‍ය වගකීම් - වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	(460,533)	(12,727,496)	7,358,686	(12,773,875)
නිකුත්කළ ණය සුරැකුම්පත්	11,541,000	-	11,541,000	-
වෙනත් වගකීම්	636,233	(138,401)	618,840	(140,530)
	199,164,087	186,754,695	206,990,866	187,570,543
<b>ආදායම් බදු පෙර මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලත් ශුද්ධ මුදල් ප්‍රවාහ</b>	<b>14,656,669</b>	14,065,803	<b>16,653,652</b>	14,290,315
ගෙවූ ආදායම් බදු	(2,752,838)	(2,889,044)	(3,043,406)	(3,271,758)
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම්වල යෙදවූ/වලින් ලත් ශුද්ධ මුදල්</b>	<b>11,903,831</b>	11,176,759	<b>13,610,246</b>	11,018,557

	බැංකුව		සමුහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ආයෝජන කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහ දේපල, පිරිසත හා උපකරණ මිලදී ගැනීම්	(461,960)	(976,972)	(490,543)	(994,063)
දේපල, පිරිසත හා උපකරණ විකිණීමෙන් ලත් මුදල්	4,219	6,504	7,736	6,504
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය උපකරණවල ශුද්ධ (වැඩිවීම)/අඩුවීම	909,103	(12,326,936)	(544,756)	(11,927,988)
මූල්‍ය ආයෝජන විකිණීම හා කල්පිරීම මගින් ලත් මුදල්	-	-	-	-
අස්පාශය වත්කම් ශුද්ධ මිලදී ගැනීම්	(459,757)	(389,202)	(460,828)	(395,250)
ආයෝජන දේපලවල ශුද්ධ මිලදී ගැනීම් හා වැඩිදියුණු කිරීම්	-	-	26,500	-
පාලිත හා ආශ්‍රිත සමාගම්වල ආයෝජන අත්පත් කර ගැනීම මගින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	-	-	-	-
පාලිත හා ආශ්‍රිත සමාගම්වල ආයෝජනයෙන් ලද ලාභාංශ	250,000	170,000	-	-
ආයෝජන ක්‍රියාකාරකම්වල (යෙදවූ)/වලින් ලත් ශුද්ධ මුදල්	241,604	(13,516,606)	(1,461,890)	(13,310,796)
මූල්‍යනය කිරීමේ කටයුතුවලින් ලද මුදල් ප්‍රවාහ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය නිකුත් කිරීමෙන් ලද ශුද්ධ මුදල්	-	-	-	-
යටත්කාලීන ණය නිකුත් කිරීම් මගින් ලත් ශුද්ධ මුදල්	-	5,000,000	-	5,000,000
යටත්කාලීන ණය ආපසු ගෙවීම්	(6,000,000)	-	(6,032,140)	(92,454)
යටත්කාලීන ණය මත ගෙවූ පොලීය	(1,229,984)	(780,000)	(1,242,812)	(817,007)
ඒකාබද්ධ අරමුදලට දායකවීම් - ලාභාංශ/විශේෂ බදු	(3,500,000)	(1,000,000)	(3,500,000)	(1,000,000)
මූල්‍යන කටයුතු වලින් ලද ශුද්ධ මුදල්	(10,729,984)	3,220,000	(10,774,951)	3,090,539
මුදල් හා මුදල් සමානයන්ගේ ශුද්ධ වැඩිවීම/(අඩුවීම)	1,415,451	880,153	1,373,405	798,300
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදල් සමානයන්	6,174,060	5,293,907	6,280,307	5,482,007
මුදල් හා මුදල් සමානයන්ගේ විනිමය වෙනස	-	-	-	-
වර්ෂය අවසාන දිනට මුදල් හා මුදල් වලට සමානයන්	7,589,511	6,174,060	7,653,712	6,280,307
මුදල් හා මුදල් සමානයන් අයිතම සැසඳීම අතැති මුදල්	3,687,059	1,901,551	3,691,618	1,906,210
බැංකුව වෙතැති ශේෂයන්	3,968,959	4,590,397	4,029,894	4,692,371
ඉල්ලුම් සහ කෙටිකාලීන තැන්පතු	245	112	245	112
ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	7	6
බැංකුවලට ගෙවිය යුතු	(66,752)	(318,000)	(68,052)	(318,391)
	7,589,511	6,174,060	7,653,712	6,280,307

270 පිටුවේ සිට 420 පිටුව දක්වා හෙළිදරව් කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් පිළිබඳ සටහන්, මෙම මූල්‍ය ප්‍රකාශනයන්ගේ සංකලිත කොටසකි.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 → වාර්ෂික වාර්තාව 2021

# මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්

## 1 වාර්තාකරණ ඒකකය

### 1.1 ආයතනික තොරතුරු

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත යටතේ 1972 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද බලපත්‍රලාභී විශේෂිත බැංකුවකි. එය 1988 අංක 30 දරන බැංකු පනත හා එහි සංශෝධන යටතේ නියාමනය වන බලපත්‍රලාභී විශේෂිත බැංකුවකි. බැංකුවේ ලියාපදිංචි කාර්යාලය, අංක 255 "ඉතිරිකිරීමේ මන්දිරය" ගාලුපාර, කොළඹ 03, ශ්‍රී ලංකාව යන ලිපිනයෙහි පිහිටා ඇත.

2021 දෙසැම්බර් මස 31 දිනට බැංකුවේ මුළු සේවකයන් සංඛ්‍යාව 4,616 ක් විය. (2020-4,641)

සේවා සැපයුම් ස්ථාන ලෙස ශාඛා 261 ක්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 292 ක් හා සීආර්එම් යන්ත්‍ර 92 ක් ද බැංකුව සතුව පවතින අතර, නියෝජිත ජාල ලෙස තැපැල් කාර්යාල 654 ක් සහ උප තැපැල් කාර්යාල 3,410 ක් බැංකුව සතුව පවතී.

### 1.2 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයෙහි ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලට බැංකුව (මව් සමාගම) සහ එහි පුරුණ අයිතියට යටත් එන් එස් බී ග්‍රෑෆික් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව නම්වූ පාලිත සමාගම් දෙක ඇතුළත් වේ.

බැංකුවෙහි පුරුණ අයිතිය ශ්‍රී ලංකා රජය සතුවේ. බැංකුව සමූහයෙහි අවසන් පරිපාලකයා වේ. බැංකුවේ සහ එහි පරිපාලිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශන සඳහා දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන පොදු මූල්‍ය වර්ෂයක් පාදක වෙයි. සෑම වසරකදීම පාර්ලිමේන්තුවේ දී සහාගත කිරීම පිණිස, දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන මාස දොළහක කාලපරිච්ඡේදය සඳහා "බැංකුවේ" සහ "සමූහයේ" මූල්‍ය ප්‍රකාශන බැංකුව විසින් පිළියෙල කරනු ලබයි.

### 1.3 මූලික ක්‍රියාකාරකම් සහ මෙහෙයුම්වල ස්වභාවය

**GRI 102-2**

#### බැංකුව

පෙර පරිදීම, ශ්‍රී ලාංකික ජනතාව අතර ඉතිරිකිරීම ප්‍රදාන කරවීමත් එසේ එක්රැස් කරගන්නා ලද ඉතුරුම් ලාභදායී අයුරින් ආයෝජනය කිරීමත් බැංකුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් වේ. තැන්පතු භාර ගැනීම, ආයතනික සහ පාරිභෝගික ණය, ව්‍යාපාර

මූල්‍යයනය, රාජ්‍ය ව්‍යාපෘති සඳහා ණය, උකස් ණය, අන්තර්ජාල බැංකුකරණය, එස් එම් එස් බැංකුකරණය යනාදී මූල්‍ය විසඳුම් රැසක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් සැපයෙයි. 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාර බැංකුව එහි තැන්පතු වලින් අවම වශයෙන් 60% ක් රාජ්‍ය සුරැකුම්පත්හි ආයෝජනය කිරීමට බැඳී සිටී.

#### පාලිත සමාගම්

සීමාසහිත එන් එස් බී ග්‍රෑෆික් මැනේජ්මන්ට් සමාගම

සීමාසහිත එන් එස් බී ග්‍රෑෆික් මැනේජ්මන්ට් සමාගම, ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කටයුතු කරන අතර, රජයේ සුරැකුම්පත් ගනුදෙනු කිරීමෙහි යෙදී සිටියි.

සීමාසහිත ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව

ඉතුරුම් හා කාලීන තැන්පතු සංවලනය, ණය, කල්බදු, කුලී පිට ගැනුම්, උකස් ණය හා වෙනත් ණය පහසුකම් සැපයීම සහ සීමාසහිත ප්‍රමුඛ ඉතිරිකිරීමේ හා සංවර්ධන බැංකුවේ ණය ගිණුම් ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග සී.ස. ප්‍රමුඛ ඉතිරිකිරීමේ හා සංවර්ධන බැංකුවේ පැහැර හරිනු ලැබූ තැන්පතු වගකීම් පියවීම යනාදිය බැංකුවේ මූලික ක්‍රියාකාරකම් යටතට අයත් වේ.

## 2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

ගිණුම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී වෙනත් ආකාරයකට දක්වා ඇති බවට සඳහන් කිරීම නොවේ නම්, සෑම කාලපරිච්ඡේදයකදීම පහත සඳහන් කර ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති උපයෝගී කරගනු ලැබ ඇත. බැංකුවේ මෙම ප්‍රතිපත්ති නොකඩවාම සමූහය විසින් උපයෝගී කරගනු ලැබ ඇති අතර ඉන් පරිබාහිර අවස්ථාවන් ඒ අනුව හෙළිදරව් කර ඇත.

### 2.1 ගිණුම් පිළියෙල කිරීමේ පදනම

#### 2.1.1 අනුකූලතාවය පිළිබඳ ප්‍රකාශය

ආදායම් ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, හිමිකම් වෙනස්වීම දක්වන ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ මූල්‍ය ප්‍රකාශනවලට සටහන් යනාදියෙන් සමන්විත බැංකුවේ මූල්‍ය ප්‍රකාශන හා සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS සහ LKAS)

අනුකූලව වන අතර, එය 1988 අංක 30 දරණ බැංකු පනත සහ එහි සංශෝධන වලටද අනුකූල වේ. මුදල් ප්‍රවාහ තොරතුරු හැරුණු කොට සෙසු මූල්‍ය ප්‍රකාශන පිළියෙල කොට ඇත්තේ උපවිත පදනමටය.

මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී භාවිත කරන ලද ආකෘති ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකුවල වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම, ඉදිරිපත් කිරීම සහ ප්‍රකාශනය කිරීම සඳහා බලපත්‍රලාභී බැංකුවල වාර්ෂික හා කාර්තුමය මූල්‍ය ප්‍රකාශන හා වෙනත් හෙළිදරව්කිරීම් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳ 2019 ජනවාරි 18 දිනැති වනුලේඛ අංක 02 හි 2019 මගින් නිර්දේශ කර ඇති ආකෘතියට ද අනුකූල වේ.

#### 2.1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වගකීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි හා එහි සංශෝධනවල ප්‍රතිපාදන ප්‍රකාර, බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමයි.

"අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව", "අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශය", මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සහතිකකරණය මගින් දක්වා ඇති පරිදි මූල්‍ය ප්‍රකාශන සඳහා සිය වගකීම, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිගනු ලබයි.

මෙකී මූල්‍ය ප්‍රකාශනවලට පහත කොටස් අන්තර්ගත වේ.

- i. සමාලෝචිත වර්ෂය සඳහා බැංකුවේ හා සමූහයේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ විස්තර සපයන ආදායම් ප්‍රකාශය හා වෙනත් විස්තීර්ණ ආදායම (පිටු අංක 260 හා 261)
- ii. වර්ෂාවසානයට බැංකුවේ හා සමූහයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු සපයන මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය (පිටු අංක 262 හා 263)
- iii. සමාලෝචනයට බඳුන් වූ වර්ෂය තුළ බැංකුවේ හා සමූහයේ කොටස්හිමියන්ගේ අරමුදල්වල සියලු වෙනස්කම් දැක්වෙන හිමිකම් වෙනස්වීම් ප්‍රකාශය (පිටු අංක 264 හා 267)
- iv. මුදල් හා මුදල්වලට සමාන දෑ ජනනය කිරීමට බැංකුව හා සමූහය සතු හැකියාව මෙන්ම එම මුදල් ප්‍රවාහ භාවිතය පිළිබඳ විස්තර සපයන මූල්‍ය ප්‍රවාහය පිළිබඳ ප්‍රකාශය (පිටු අංක 268)
- v. සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති හා වෙනත් සවිස්තරාත්මක කරුණු ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් (පිටු අංක 270 - 420)

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිරපේක්ෂ විවේචනාත්මක ඇකාකෘතිය  
පුරවිකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



### 2.1.3 මූල්‍ය ප්‍රකාශන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය

2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2022 මාර්තු මස 15 වන දින අනුමත කරන ලදී.

### 2.1.4 මිනුම්කරණ පදනම

පහත අයිතමයන් හැරුණු කොට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගය මත ගණනය කර ඇති බැංකුවේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පිරිවැය පදනම මත පිළියෙල කර ඇත.

- (i). වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් (සටහන් අංක 23)
- (ii). ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ (සටහන් අංක 19 හා 33)
- (iii). ලාභ හෝ අලාභ මගින් හඳුනාගනු ලැබූ මූල්‍ය වත්කම් සහ වගකීම් (සටහන් අංක 20 හා 34)
- (iv). ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් සහ වගකීම් (සටහන් අංක 20)
- (v). අත්පත් කර ගැනීමේදී පිරිවැයට මනිනු ලබන හා පසුව සාධාරණ අගය මත ප්‍රත්‍යාගණිත අගයන් අනුව මිනුම් කරනු ලබන ඉඩම් හා ගොඩනැගිලි (සටහන් අංක 26)
- (vi). මූලිකව පිරිවැයට හඳුනාගනු ලබන, පසුව සාධාරණ අගයට අනුව මනිනු ලබන ආයෝජන දේපල (සටහන් අංක 28)
- (vii). නිශ්චිත ප්‍රතිලාභ වගකීම් වර්තමාන වටිනාකමෙන් සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගය ඉන් අඩු කිරීමෙන් පසු සේවක නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල වගකීම් හඳුනාගනු ලබයි. (සටහන් අංක 38)

### 2.1.5 ක්‍රියාකාරී සහ ඉදිරිපත් කරනු ලබන ව්‍යවහාර මුදල

සමූහයේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන මූලික ආර්ථික පරිසරයේ ව්‍යවහාර මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් (රු.) වලින්

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇති අතර, විශේෂයෙන් දක්වා ඇති අවස්ථාවලදී හැරුණු කොට සියලුම අගයන් ආසන්න දහස් ස්ථානයට වටසා ඇත. සමාලෝචිත වර්ෂය තුළ සමූහයේ ඉදිරිපත් කළ වාර්තා වල ක්‍රියාකාරී හා ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපාර මුදල් හි වෙනසක් වාර්තා නොවී.

### 2.1.6 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ඉදිරිපත් කර ඇති බැංකුවේ සහ සමූහයේ වත්කම් හා වගකීම්, ඒවායෙහි ස්වභාවය අනුව වර්ගකර, කල්පිරීමේ රටාව හා සාපේක්ෂ ද්‍රවශීලතා අනුපිළිවෙල පිළිබිඹු වන අයුරින් ලැයිස්තුගත කර ඇත.

මූල්‍ය ප්‍රකාශනවලට බලපාන උද්ධමන සාධක සම්බන්ධයෙන් ගැලපීමක් සිදුකර නොමැත. බැංකුවේ හා සමූහයේ වත්කම් හා වගකීම් වල කල්පිරීමේ රටාවන්හි විශ්ලේෂණය සටහන් අංක 55 (පිටු අංක 406 සිට 409) හි දක්වා ඇත.

### 2.1.7 අඛණ්ඩ පැවැත්ම

අඛණ්ඩ පදනමක් මත ඉදිරියට පැවතීමට බැංකුවට ඇති හැකියාව පිළිබඳව කළමනාකාරිත්වය විසින් තක්සේරුවක් සිදුකර ඇති අතර, ඉදිරි අනාගතයේ දී ව්‍යාපාර කටයුතුවල නිරතවීමට බැංකුව සතු ශක්‍යතාව පිළිබඳ සැහීමට පත්වී ඇත.

තවද අඛණ්ඩ පැවැත්ම සඳහා සමූහයට ඇති හැකියාව පිළිබඳ සැක පහළ වන සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි සාධකයක් කළමනාකාරිත්වයට හමු වී නොමැත. එහෙයින් අඛණ්ඩ පැවැත්ම යන පදනම මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම තව දුරටත් සිදු කෙරෙයි.

### 2.1.8 ප්‍රමාණාත්මකභාවය සහ සමාහරණය

සෑම ප්‍රමාණාත්මක සමාන අයිතම පන්තියක්ම මූල්‍ය ප්‍රකාශන වල වෙන් වෙන්ව ඉදිරිපත් කරනු ලබයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී.ල.ගි.ප්‍ර. 01) "මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම" මගින් ඉඩ්දී ඇති පරිදි අසමාන ස්වභාවයේ අයිතමයන් හෝ කාර්යයන් ප්‍රමාණාත්මක නොවන දෑ ලෙස නොසලකයි නම් පමණක් ඒවා වෙන් වෙන්ව ඉදිරිපත් කරනු ලබයි.

### 2.1.9 සංසන්දනාත්මක තොරතුරු

ප්‍රවර්තන කාලපරිච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වැඩි අවබෝධයක් ලබාගැනීම සඳහා සහ කාලපරිච්ඡේද දෙක සංසන්දනය කිරීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා මූල්‍ය ප්‍රකාශනයෙහි පසුගිය කාලපරිච්ඡේදයට අදාළ සංසන්දනාත්මක තොරතුරු ප්‍රමාණාත්මකව, විස්තරාත්මකව හෙළිදරව් කර ඇත. වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් අරභයා මෙන්ම ප්‍රවර්තන වර්ෂයේ ඉදිරිපත් කිරීම් සමග අනුරූපවීමට අවශ්‍ය අවස්ථාවලදීද සංසන්දනාත්මක තොරතුරු නැවත වර්ග කර දක්වා ඇත. පිටු අංක 372 හි මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 53 යටතේ අදාළ සංසන්දනාත්මක තොරතුරු ඉදිරිපත් කර ඇත.

### 2.1.10 වැට්ටීම

"මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම" පිළිබඳ ශ්‍රී ල.ගි.ප්‍ර. 01 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් මගින් අනුමත පරිදි වෙනස ම අයුරකින් දක්වා ඇති අවස්ථාවලදී හැරුණු විට මූල්‍ය ප්‍රකාශනයන්හි දක්වා ඇති අගය ආසන්න රුපියල් දහසට වටසා ඇත.

### 2.1.11 හිලව් කිරීම

මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හිලව් කර ශුද්ධ අගය මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයෙහි සඳහන් කරනු ලබන්නේ හඳුනාගත් අගයන් හිලව් කිරීම නොකිකව බලාත්මක කළ හැකි වූ හා ශුද්ධ පදනමක් මත පියවීමට හෝ එක්වරම වත්කම් උපලබ්ධි කර වගකීම් පියවීමට අදහස් කරන විට පමණි. ගිණුම්කරණ ප්‍රමිතියක්/අර්ථකථනයක් (අන්තර්ජාතික මූල්‍ය වාර්තාකරන ප්‍රමිතීන් අර්ථකථන කමිටුව සහ ප්‍රමිතීන් අර්ථකථන කමිටුව විසින් නිකුත් කරන ලද) සහ බැංකුවේ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තියක් මගින් නිශ්චිතව අනුමත කර හෝ අවශ්‍ය බව දක්වා ඇති විටකදී හැර ආදායම් සහ වියදම්, ආදායම් ප්‍රකාශයේ හිලව් කරනු නොලැබේ.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්වෘත්ත වටිනාකම් නිර්මාණය කිරීමේ ආකාරය
පූර්විකාව
පාඨක ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ වාර්ෂික වාර්තාව 2021 | ජාතික ඉතිරිකිරීමේ බැංකුව

### 2.1.12 සැලකිය යුතු ගිණුම්කරණ තීන්දු, ඇස්තමේන්තු හා උපකල්පන

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් හා අනුකූලව වන පරිදි බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී වත්කම්, වගකීම්, ආදායම් හා වියදම්වල අගයන් තීරණය කිරීම සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතය සම්බන්ධයෙන් තීන්දු, ඇස්තමේන්තු සහ උපකල්පන උපයෝගී කර ගැනීමට කළමනාකාරීත්වයට සිදු වේ. සැබෑ ප්‍රතිඵල මෙම ඇස්තමේන්තු වලින් වෙනස් විය හැකිය.

ඇස්තමේන්තු හා උපකල්පන අඛණ්ඩව සමාලෝචනයට භාජනය කරයි. ගිණුම් ඇස්තමේන්තුවල යම් සංශෝධනයක් වෙනොත් එම සංශෝධනය කෙරෙන කාලපරිච්ඡේදය තුළදී, එම සංශෝධන ඉදිරි කාලපරිච්ඡේදයකට බලපාන්නේ නම්, ඉදිරි කාලපරිච්ඡේදවලදී ද ගිණුම්ගත කරනු ලැබේ.

බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති අගයන් මත වැඩිම බලපෑමක් ඇති කිරීමට හැකි ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතයේ දී යොදාගත් සැලකිය යුතු තීන්දු, ඇස්තමේන්තු සහ උපකල්පන පහත දක්වා ඇත.

**අ. සැලකිය යුතු ගිණුම්කරණ තීන්දු**  
මෙම මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන ඇති අගයන් සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කරලන අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති වලදී ගනු ලබන තීන්දු, පිළිබඳව තොරතුරු පහත සටහන් අංක 2.1.12.1 මගින් දැක්වේ.

#### 2.1.12.1 මූල්‍ය වත්කම් සහ වගකීම් වර්ගීකරණය

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 අනුව පහත නිර්ණායක මත පදනම්ව ක්‍රමඝූණ පිරිවැය, වෙනත් විස්තීර්ණ ආදායම මගින් සාධාරණ අගය, ලාභය හෝ අලාභ මගින් සාධාරණ අගය යන විවිධ කාණ්ඩවලට මූල්‍ය වත්කම් වර්ග කිරීමට හා මැනීමට සමූහයේ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති මගින් අවකාශය සැලසේ.

- පිටු අංක 277 හි සටහන් අංක 2.5.1.4.1 හි දක්වා ඇති මූල්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ ආයතනික ව්‍යාපාරික ආකෘතිය

- පිටු අංක 277 හි සටහන් අංක 2.5.1.4.2 හි දක්වා ඇති මූල්‍ය වත්කම් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ ගුණාංග

#### ආ. උපකල්පන සහ අවිනිශ්චිතතා තක්සේරු කිරීම

සැලකිය යුතු වෙනස්වීම්වලට තුඩු දිය හැකි අන්දමේ උපකල්පන හා අවිනිශ්චිතතා තක්සේරු පිළිබඳ තොරතුරු පහත සටහන් අංක 2.1.12.2 සිට 2.1.12.9 මගින් දක්වා ඇත.

#### 2.1.12.2 මූල්‍ය උපකරණ වල සාධාරණ අගය

මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි වාර්තා කර ඇති මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වල සාධාරණ අගයන්, සක්‍රීය වෙළඳපොළ තුළින් ලබාගත නොහැකි විට, එය තීරණය කිරීම සඳහා ගණිතමය ආකෘතීන් භාවිතය ද ඇතුළත් තක්සේරුකරණ ක්‍රමවේද යොදා ගැනෙයි. මෙකී ආකෘතීන් සඳහා යෙදවුම්, නිරීක්ෂණය කළහැකි වෙළඳපොළ දත්ත වෙතින් හැකි අවස්ථාවලදී ලබා ගන්නා අතර, නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ දත්ත නොමැති විට සාධාරණ අගයක් ස්ථාපිත කර ගැනීමට තීන්දුවක් ගත යුතු වේ.

මූල්‍ය උපකරණ අගය කිරීම පිණිස යොදාගන්නා ක්‍රමවේද සහ සාධාරණ අගයන්හි ධුරාවලිය සටහන් අංක 56 මගින් මූල්‍ය ප්‍රකාශනයෙහි පිටු අංක 410 හි සවිස්තරාත්මකව දක්වා ඇත.

#### 2.1.12.3 මූල්‍ය වත්කම් මත හානිකරණ අලාභ

සියලුම මූල්‍ය වත්කම් කාණ්ඩ, ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 සහ ශ්‍රී.ල.ගි.ප්‍ර.39 යටතේ හානිකරණ අලාභ මිනීම සඳහා විශේෂයෙන්ම හානිකරණ අලාභ නිශ්චය කිරීමේදී ඉදිරි මුදල් ප්‍රවාහ වල අගය හා කාල වකවානුව සහ ඇප වටිනාකම්වල අගය පිළිබඳව තීන්දු ගැනීම අවශ්‍ය වේ.

ඒ අනුව, ආදායම් ප්‍රකාශයෙහි හානිකරණ අලාභ වාර්තා කළ යුතු දැයි තක්සේරු කිරීම පිණිස මූල්‍ය තත්ත්ව පිළිබඳව වාර්තා කරනු ලබන සෑම දිනයකදීම සමූහය විසින් එහි සැලකිය යුතු ණය හා අත්තිකාරම් පිළිබඳව තනි තනිව සමාලෝචනය කෙරෙයි. හානිකරණ අලාභ නිශ්චය කිරීමේ දී විශේෂයෙන්ම අනාගත මුදල් ප්‍රවාහ වල කාලය හා වටිනාකම තීරණය කිරීමට

කළමනාකාරීත්වයේ තීන්දු අවශ්‍ය වේ. මෙකී ඇස්තමේන්තු පදනම් වනුයේ සාධක රාශියක් පිළිබඳ උපකල්පන ගණනාවක් මත වන හෙයින් සත්‍ය ප්‍රතිඵල මීට වෙනස්විය හැකිය.

හානිකරණය සඳහා කේවල ඇගයීමට ලක් කරනු ලබන මූල්‍ය වත්කම් සහ ඉදිරියේදී ලැබෙනැයි අපේක්ෂිත අනාගත මුදල් ප්‍රවාහවල වත්මන් අගය පිළිබඳ කළමනාකාරීත්වයේ නිසි ඇස්තමේන්තුව මත කේවල හානිකරණ ප්‍රතිපාදන පදනම් වේ. මෙම මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී ණයකරුගේ මූල්‍ය තත්ත්වය හා පාදක වූ ඇපවල ශුද්ධ උපලබ්ධි අගය පිළිබඳ කළමනාකාරීත්වය විසින් සලකා බැලෙයි. සෑම හානිකරණ වත්කමක්ම එහි වටිනාකම හා ප්‍රායෝගික උපාය මාර්ග, ආපසු ලබාගත හැකි යැයි සැලකෙන මුදල් ප්‍රවාහවල ඇස්තමේන්තුව මත ඇගයීමට ලක් කෙරෙයි.

පහත පරිදි සාමූහික හානිකරණ ප්‍රතිපාදන ස්ථාපිත කර ඇත.

- කේවල වශයෙන් නොසැලකෙන සමජාතීය ණය හා අත්තිකාරම් කාණ්ඩ
- කේවල වශයෙන් සැලකූ නමුත් කේවල වශයෙන් හානිකරණය වී නොමැති වත්කම් කාණ්ඩ

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 අනුව සමූහයේ අපේක්ෂිත ණය පාඩු ගණනය කිරීම, විවලය යෙදවුම් විකල්ප සහ ඒ මත වන අන්තර් යැපීමට පාදක උපකල්පන ගණනාවකින් යුත් සංකීර්ණ ආකෘතිවල ප්‍රතිඵලයකි. ගිණුම්කරණ තීන්දු හා ඇස්තමේන්තු ගණයෙහි ලා සැලකෙන අපේක්ෂිත ණය පාඩු ආකෘතිවලට පහත සාධක ඇතුළත් වේ.

- ණය අවදානමෙහි සැලකිය යුතු වැඩිවීමක් වී ඇත්දැයි ගුණාත්මක ඇගයීම සඳහා සමූහයේ නිර්ණායක සහ අපේක්ෂිත පීඩකාල ණය පාඩු පදනම මත මනිනු ලබන මූල්‍ය වත්කම් සඳහා වන දීමනා
- සාමූහික පදනමක් මත අපේක්ෂිත ණය පාඩු අගයනු ලබන අවස්ථාවේ මූල්‍ය වත්කම් වර්ගීකරණය
- විවිධ සංඛ්‍යාත්මක සූත්‍ර සහ යෙදවුම් විකල්ප ඇතුළත් අපේක්ෂිත ණය පාඩු ආකෘති සංවර්ධනය
- දළ දේශීය නිෂ්පාදිත වර්ධනය, උද්ධමනය, පොලී අනුපාතික, විනිමය අනුපාතික විරැකියාව, ණය පැහැර හැරීමේ සම්භාවිතාවය (PD) නිරාවරණයවීමේ පාඩුව (EAD) හා පැහැර හැරීමකදී සිදුවිය හැකි පාඩුව (LGD) ආදී සර්ව ආර්ථික යෙදවුම් අතර සම්බන්ධතාවය තීරණය කිරීම

- ආර්ථික යෙදවුම්, අපේක්ෂිත ණය පාඩු ආකාරී වලට අදාළ කර ගැනීම සඳහා ඉදිරි දැක්මැති සාර්ව ආර්ථික සංසිද්ධීන් හා එහි සම්භාවිතාව පිළිබඳ බර තැබීම තෝරා ගැනීම

### 2.1.12.4 දේපල, පිරිසික හා උපකරණ ප්‍රත්‍යාගණනය

බැංකුවේ හා සමූහයේ සිත්කකර ඉඩම් හා ගොඩනැගිලි ඒවායේ ප්‍රත්‍යාගණිත අගයට පවත්වාගෙන යයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී.ල.මු.වා.ප්‍ර.13) "සාධාරණ අගය මැනීමට" අනුකූලව සිත්කකර ඉඩම් හා ගොඩනැගිලිවල සාධාරණ අගය නිර්ණය කිරීම සඳහා සමූහය විසින් ස්වාධීන වෘත්තීය තක්සේරුකරුවන් යොදවන ලදී.

සිත්කකර ගොඩනැගිලි සහ ඉඩම්වල සාධාරණ අගය නිර්ණය කිරීම සඳහා භාවිතා කල ක්‍රමවේද හා ප්‍රධාන උපකල්පන මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 2.3 හි තවදුරටත් විස්තර කර දක්වා ඇත.

### 2.1.12.5 දේපල, පිරිසික හා උපකරණවල ඵලදායී ජීවකාලය

සමූහය, දේපල, පිරිසික හා උපකරණවල සුන්බුන් වටිනාකම, ඵලදායී ජීවකාලය හා ක්ෂය ක්‍රමය, සෑම වාර්තාකරණ දිනකම සමාලෝචනය කරයි. මෙම අගයන්, අනුපාත හා ක්‍රම ඇස්තමේන්තු කිරීමේ දී කළමනාකාරිත්වයේ තීරණ භාවිතා කෙරෙන හෙයින් ඒවායෙහි අගයන් අවිනිශ්චිතතාවයකින් යුක්ත වෙයි.

### 2.1.12.6 මූල්‍ය නොවන වත්කම් හානිකරණය

සෑම වාර්තාකරණ දිනකම විලම්බිත බදු වත්කම් හැර අනෙකුත් වත්කම් හානිකරණය වූ බවට කිසියම් හෝ හැඟවීමක් ඇත්දැයි සමූහය විසින් අගයනු ලබයි. එබඳු හැඟවීමක් ඇත්නම් හෝ වත්කමක් සඳහා වාර්ෂික හානිකරණ පරීක්ෂාවක් සිදුකිරීම අවශ්‍ය වන්නේ නම්, සමූහය විසින් වත්කමෙන් නැවත අයකරගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරනු ලැබේ. වත්කමක ධාරණ අගය එහි නැවත අයකරගත හැකි වටිනාකම ඉක්මවයි නම්, එම වත්කම හානිකරණය වී ඇතැයි සලකනු ලබන අතර, එම වත්කමේ අගය නැවත අයකරගත හැකි අගය දක්වා කපා හරියි.

### 2.1.12.7 විලම්බිත බදු වත්කම්

විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලබන්නේ එම බදු අලාභ අයකර ගත හැකි, බදු වන අනාගත ලාභ ලැබීමේ භව්‍යතාවක් ඇතිතාක් දුරට පමණි. හඳුනාගත හැකි විලම්බිත බදු වත්කමේ අගය නිර්ණය කිරීම පිණිස අනාගතයේ විය හැකි බදු වන ලාභයන්හි කාලසීමාව හා ප්‍රමාණය සහ අනාගත බදු සැලසුම්කරණ උපායමාර්ග මත පදනම්ව තීරණ ගත යුතු වේ.

### 2.1.12.8 නිර්වචන ප්‍රතිලාභ වගකීම්

ආයුගණක තක්සේරු උපයෝගී කරගනිමින් නිර්වචන ප්‍රතිලාභ සැලසුම්වල පිරිවැය සහ එම වගකීම්වල වර්තමාන අගය තීරණය කෙරෙයි. වට්ටම් අනුපාත වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාත, ඉදිරි වැටුප් වැඩිවීම්, සේවක මර්තයනාව හා ඉදිරි විශ්‍රාම වැටුප් වැඩිවීම් පිළිබඳ උපකල්පන ආයුගණක තක්සේරුව හා සම්බන්ධ වේ.

යෝග්‍ය වට්ටම් අනුපාතය තීරණය කිරීමේදී විශ්‍රාම අරමුදලේ කාලසීමාවට බර තැබූ සාමාන්‍ය ශේෂයට සමාන ඉහළ ගුණාත්මකබවින් යුතු ආයතනික බැඳුම්කරයක ප්‍රතිලාභ කළමනාකරණය විසින් සලකා බලනු ලැබෙයි. වෙළඳපල තුළ ගැලපෙන ඉහළ ගුණාත්මකබවින් යුතු ආයතනික බැඳුම්කර නොමැති අවස්ථාවකදී සමාන කාලසීමාවකට අවදානම ගලපන ලද රාජ්‍ය බැඳුම්කර ප්‍රතිලාභ, වට්ටම් අනුපාතය ලෙස යොදා ගනු ලැබේ.

පොදුවේ භාවිත මර්තයනා වක්‍ර අනුව මර්තයනා අනුපාතිකය තීරණය වෙයි. අපේක්ෂිත අනාගත උද්ධමන අනුපාත හා බැංකුවේ අපේක්ෂිත අනාගත වැටුප් වර්ධක මත ඉදිරි වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිවීම් තීරණය වෙයි.

මෙම සැලසුම්වල දීර්ඝ කාලීන ස්වභාවය හේතුකොට ගෙන එම ඇස්තමේන්තු සැලකිය යුතු අවිනිශ්චිතතාවයකින් යුක්ත වෙයි.

### 2.1.12.9 ප්‍රතිපාදන, බැඳියාවන් හා අසම්භාව්‍යයන්

සමූහයේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී සමූහයට එරෙහි තෛතික ගිණිකම් ඉල්ලීම් ඉදිරිපත්වූ විට එම ගිණිකම් ඉල්ලීම් සාර්ථක වීමේ ඉඩකඩ සම්බන්ධයෙන්, ප්‍රතිපාදන සැලසීම කළමනාකාරිත්වය විසින් තීරණය කරයි. නීතිය ගිණිකම් සම්බන්ධ ක්‍රියාමාර්ග අවසන් කිරීමට ගතවන කාලසීමාව මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ගලායෑමේ ප්‍රමාණය ද අවිනිශ්චිත වේ. මේ සඳහා ගතවන කාලසීමාව සහ පිරිවැය අවසාන වශයෙන් තීරණය වනුයේ අදාළ තෛතික බලසීමාව මතය.

### 2.1.12.10 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී.ල.මු.වා.ප්‍ර.16) - කල්බදු

කල්බදු හඳුනා ගැනීම, මිනීම, ඉදිරිපත් කිරීම සහ හෙළිදරව් කිරීමට අදාළ මූලධර්ම මෙම ප්‍රමිතීන් මගින් දැක්වෙයි. කල්බදු ගැණුම්කරුවන් හා කල්බදුගිණියන් විසින් අදාළ ගනුදෙනු විශ්වසනීය ලෙස නිරූපණය වන අන්දමට අදාළ තොරතුරු ඉදිරිපත් කරනු ලබන බවට වගබලාගැනීම මෙහි අරමුණයි. මූල්‍ය ප්‍රකාශන භාවිත කරන්නන්ට යම් ආයතනයක මූල්‍ය තත්ත්වය, මූල්‍යමය කාර්ය සාධනය හා මුදල් ප්‍රවාහය යනාදිය මත කල්බදු මගින් ඇති කරන බලපෑම තක්සේරු කිරීම සඳහා අවශ්‍ය පදනම මෙම තොරතුරු මගින් සැපයෙයි. පහත දැක්වෙන ප්‍රමිතීන් හා අර්ථකථන මෙම ප්‍රමිතිය මගින් අවලංගු කෙරෙයි.

2019 ජනවාරි 01 වන දින සිට මූලික වශයෙන් ශ්‍රී.ල.මු.වා.ප්‍ර.16 ආදේශ කර ගැනීමෙන් අනතුරුව බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය පහත දක්වා ඇත.

#### 2.1.12.10.1 කල්බදු හඳුනා ගැනීම

යම් කාලපරිච්ඡේදයක් සඳහා සලකා බැලීම වෙනුවෙන් හඳුනාගත් වත්කමක භාවිතය පාලනය කිරීමේ අයිතිය යම් ගිවිසුමක් මගින් පිළිබිඹු වන්නේ නම් එම ගිවිසුම කල්බද්දක් ලෙස සැලකෙයි. එම නිසා ගිවිසුමක් සමාරම්භයේදී පහත සඳහන් සාධක සලකා බලමින් බැංකුව විසින් ගිවිසුම කල්බද්දක් ද නොඑසේ නම් ඊට කල්බද්දක් ඇතුළත්ද යන්න තක්සේරු කරනු ලැබෙයි.

1. හඳුනාගත් වත්කම්වල උපයෝජ්‍යතාව
2. හඳුනාගත් වත්කමේ භාවිතාව පාලනය කිරීමට බැංකුවට ඇති අයිතිය
3. හඳුනාගත් වත්කමේ භාවිතාව තුළින් සියලු ආර්ථික ප්‍රතිලාභ ලැබීමට බැංකුවට ඇති අයිතිය
4. හඳුනාගත් වත්කමේ භාවිතාව මෙහෙයවීමට බැංකුවට ඇති අයිතිය

ඒ අනුව, ශාඛාවක් මෙහෙයවීම සඳහා හෝ යන්ත්‍රෝපකරණ භාවිතය සඳහා බැංකුව එළඹෙන ලද සියලුම කුලී ගෙවීම් පිළිබඳ එකඟතා සියල්ල (මාස 12ට අඩු හා අඩු අගයකින් යුතු එකඟතා ආදී කෙටිකාලීන එකඟතා හැරුණු විට) ශ්‍රී.ල.මු.වා.ප්‍ර.16 කල් බදු යටතේ කල් බදු අන්තර්ගත බව හඳුනා ලැබෙයි.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ තීරණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකාරය
පූර්විකාව
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

### 2.1.12.10.2 භාවිතයට අයිතිය ඇති වත්කම්

කල්බදු ආරම්භක දිනයේදී (එනම්, කල්බදු එකඟතා ගිවිසුමෙහි නිශ්චය කර ඇති දිනය) භාවිතයට අයිතිය ඇති වත්කම් බැංකුව විසින් හඳුනාගනු ලැබෙයි. භාවිතයට අයිතිය ඇති වත්කම්, සමුච්චිත ක්ෂයවීම් හා හානිකරණ පාඩු අඩුකර පිරිවැයට මනිනු ලබන අතර කිසියම් කල්බදු වගකීම් ප්‍රතිමිනුම් වේ නම් ඊට ගලපනු ලැබෙයි. හඳුනාගනු ලැබූ කල්බදු වගකීම් අගය සහ ලද කල්බදු දිරිදීමනා වේ නම් එය අඩු කළ පසු ආරම්භක දිනට හෝ ඊට පෙර සිදු කරනු ලද කල්බදු ගෙවීම්, භාවිතයට අයිතිය ඇති වත්කම්වල පිරිවැයට අන්තර්ගත වේ. කල්බදු කාලසීමාව අවසානයේදී කල්බදු වලට අදාළ වත්කමෙහි ගිණිකාරිත්වය පිළිබඳ සාධාරණ සහතිකයක් බැංකුව සතු නොවේ නම් මිස, භාවිතයට අයිතිය ඇති වත්කම්, එහි අපේක්ෂිත ඵලදායී ජීවකාලය හා කල්බදු කාලසීමාව යන දෙකෙන් අඩු සීමාව තුළ සරල රේඛීය පදනම මත ක්ෂය කරනු ලැබෙයි. භාවිතයට අයිතිය ඇති වත්කම් හානිකරණයට බඳුන් වෙයි.

### 2.1.12.10.3 කල්බදු වගකීම්

කල්බදු සමාරම්භක දිනට බැංකුව විසින් කල්බදු කාලසීමාව තුළ කළ යුතු ගෙවීම්වල වත්මන් අගයට මනිනු ලබන කල්බදු වගකීම් හඳුනා ගැනෙයි. ස්ථාවර ගෙවීම්, ලැබිය හැකි කල්බදු දීමනා අඩු කළ පසු දර්ශකයක් හෝ අනුපාතයක් මත පදනම්වන විචල්‍ය කල්බදු ගෙවීම් සහ ඇපකර වටිනාකම් යටතේ ගෙවීමට අපේක්ෂිත අගයන් කල්බදු ගෙවීම්වලට අයත් වේ. බැංකුව විසින් උපයෝගී කරගනු ලැබීමට හේතු සහගත ගැනුම් විකල්පයක පුරුදු මිල හා ගිවිසුම අවසන් කළ හැකිය යන විකල්පය බැංකුවට භාවිත කිරීමේ අයිතිය කල්බදු කොන්දේසි වලින් පිළිබිඹු වේ නම්, කල්බදු ගිවිසුමක් අවසන් කිරීමට අදාළ දඩ මුදල් ද කල්බදු ගෙවීම්වලට ඇතුළත් වේ. ගෙවීම් කිරීමට තුඩු දෙන යම් සිදුවීමක් හෝ තත්ත්වයක් උදාවූ කාලසීමාව තුළ යම් දර්ශකයක් හෝ අනුපාතිකයක් මත පදනම් නොවූ විචල්‍ය කල්බදු ගෙවීම් වියදම් ලෙස හඳුනා ගැනෙයි. කල්බදු ගෙවීම්වල වත්මන් අගය ගණනය කිරීමේදී කල්බදු වලට අදාළ පොලී අනුපාතිකය එක්වරම තීරණය කළ නොහැකි වන විටක කල්බදු ආරම්භක දිනට පවතින භාණ්ඩාගාර බැඳුම්කර අනුපාතිකය (භාණ්ඩාගාර බැඳුම්කර කාලසීමාව කල්බදු ගිවිසුම් කාලසීමාවට සමාන විය යුතුයි) බැංකුව විසින් උපයෝගී කරගනු ලැබෙයි.

සමාරම්භක දිනට පසුව පොලිය එකතුවීම පිළිබිඹු කිරීමට කල්බදු වගකීම් ප්‍රමාණය වැඩිකර ගෙවන ලද කල්බදු ගෙවීම් ප්‍රමාණය අඩු කරනු ලබයි. ඊට අමතරව වෙනස් කිරීමක්, කල්බදු

කාලසීමාවෙහි වෙනසක්, ප්‍රධාන වශයෙන් ස්ථාවර කල්බදු ගෙවීම්හි වෙනසක් හෝ පාදක වූ වත්කම මිලදී ගැනීමේදී තක්සේරුකරණයේ වෙනසක් යනාදිය ඇති අවස්ථාවලදී කල්බදු වගකීම්හි ධාරණ අගය ප්‍රත්‍යාගණනය කෙරෙයි.

### 2.1.12.10.4 කෙටිකාලීන කල්බදු හා අඩු වටිනාකමැති වත්කම් කල්බදු

සමූහය එහි කෙටිකාලීන කල්බදු වලට (එනම්, මිලදී ගැනීමේ විකල්පයක් නොමැති හා ආරම්භක දින සිට මාස 12ක හෝ ඊට අඩු කල්බදු කාලසීමාවක් සහිත කල්බදු වලට) කෙටිකාලීන කල්බදු හඳුනාගැනීම නිදහස් කිරීමට අදාළ කර ගනියි. එමෙන්ම අඩු වටිනාකමක් ඇති බවට සලකනු ලබන අවස්ථාවලදී ද බැංකුව අඩු වටිනාකමැති වත්කම් කල්බදු හඳුනාගැනීම නිදහස් කිරීමට අදාළ කර ගනියි. කෙටිකාලීන කල්බදු මත හා අඩු වටිනාකමැති වත්කම් මත කල්බදු ගෙවීම්, කල්බදු කාලසීමාව තුළදී සරල රේඛීය පදනමක් මත වියදම් ලෙස හඳුනාගනු ලබයි. බැංකුව විසින් පාදක වූ වත්කමෙහි අගය රු.මි. 10 සමාන හෝ අඩු නම්, අඩු වටිනාකමැති වත්කම්වල කල්බදු සලකා බැලෙයි.

### 2.1.12.10.5 අළුත්කිරීමේ විකල්පය සහිත ගිවිසුම්වල කල්බදු කොන්දේසි තීරණය කිරීමේදී වැදගත් තීරණ

උපයෝගී කරගත හැකි බවට පිළිගත හැකි පරිදි තහවුරු කළ හැකි, දීර්ඝ කළ හැකි විකල්පයක් මගින් ආවරණය වන කිසියම් කාලවිච්ඡේද සමග හෝ උපයෝගී කරගනු ලබන බවට පිළිගත හැකි පරිදි තහවුරු කළ නොහැකි විටකදී කල්බදු අවසන් කිරීමට විකල්පයක් මගින් ආවරණය වන කාලවිච්ඡේද සමග අවලංගු කළ නොහැකි කල්බදු කොන්දේසි, සමූහය විසින් කල්බදු කොන්දේසි ලෙස තීරණය කරනු ලබයි. අළුත් කිරීමේ විකල්පය උපයෝගී කරගනු ලබන බවට පිළිගත හැකි පරිදි තහවුරු කර ගැනීම උදෙසා සමූහය තීරණ ගනු ලබයි. එනම්, අළුත් කිරීම උපයෝගී කර ගැනීම සඳහා ආර්ථිකමය දිරිදීමනාවක් උත්පාදනය කරන අදාළ සියලු සාධක එය සලකා බලනු ලබයි. ආරම්භක දිනට පසු, සිය පාලනය යටතේ ඇති හා අළුත්කිරීමේ විකල්පය උපයෝගී කර ගැනීමට (හෝ උපයෝගී කර නොගැනීමට) ඇති හැකියාව බලපානු ලබන වාතාවරණයන්හි වෙනසක් හෝ වැදගත් සිද්ධියක් වේ නම්, බැංකුව විසින් කල්බදු කොන්දේසි යළි ඇගයීමට ලක් කෙරෙයි. කල්බදු දීර්ඝ කර ගැනීමේ හෝ අවසන් කිරීමේ විකල්ප අඩංගු ගිවිසුම්හි කල්බදු කොන්දේසි තීරණය කිරීමේදී බැංකුව පසුදැක්මක් යොදා ගනියි. ඒ අනුව, බැංකුව හා බදුගිණියා විසින් අත්සන් කරන ලද කුලී එකඟතාව මගින් ආවරණය වන කාලවිච්ඡේදය තුළ වසර ගණන මත පදනම්ව බැංකුව විසින් කල්බදු කොන්දේසි හඳුනාගනු ලබයි.

### 2.1.12.10.6 මිනීම්

2019 ජනවාරි 01 දින මූලිකව උපයෝගී කරගනු ලැබූ දිනය ලෙස ගනිමින් බැංකුව විසින් නවීකරණය කරන ලද අතීතයේ සිට බලපාන පරිදි උපයෝගී කර ගැනීමේ ක්‍රමවේදය යොදා ගනිමින් ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 16 භාවිත කරන ලදී. මෙම ක්‍රමවේදය යටතේ, මූලිකව උපයෝගී කරගනු ලැබූ දිනයට හඳුනාගත් ප්‍රමිතිය මූලිකව අදාළ කර ගැනීමේ බලපෑම සමග අදාළ ප්‍රමිතිය, අතීතයේ සිට බලපාන පරිදි යොදා ගනු ලබයි. එහෙයින් බැංකුව විසින් ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 16 ප්‍රත්‍යාවලෝකන උපයෝගී කර ගැනීමේ ක්‍රමවේදය භාවිත කරයි.

- පෙර වාර්තා කළ පරිදි බැංකුව සන්සන්දනාත්මක තොරතුරු ඉදිරිපත් කරයි.
- ආරම්භයේදී හඳුනාගත් වත්කම් හා වගකීම් අතර වෙනස්කම් සංක්‍රමණයේදී රඳවාගත් ඉපයීම් ලෙස
- කල්බදු ආරම්භයේදී (එනමුත් සංක්‍රමණ දිනට වටිටම් අනුපාතික යොදා ගනිමින්) ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 16 අදාළ කරගත් අසුරින් වත්කම් පරිහරණය කිරීමේ අයිතිය මනිනු ලැබෙයි.

### භාවිතයට අයිතිය ඇති වත්කම් හා කල්බදු වගකීම්හි මූලික මිනීම්

2019 ජනවාරි 01 දිනට ගෙවිය යුතු වූ ඕනෑම අන්තිකාරමකට ගලපන ලද සියලු කල්බදු කුලී වල වත්මන් අගයට වත්කම් පරිහරණය කිරීමේ අයිතිය මූලිකව මනිනු ලැබෙයි. අනාගත කල්බදු කුලී වල ආරම්භක දිනට ශේෂ පවතින කල්බදු කාලසීමාව තුළ වත්මන් අගයට කල්බදු වගකීම් මූලිකව මනිනු ලැබෙයි.

### භාවිතයට අයිතිය ඇති වත්කම් හා කල්බදු වගකීම්හි පසුකාලීන මිනීම්

ආරම්භක දිනට පසුව බැංකුව විසින් පිරිවැය ආකෘතියක් උපයෝගී කරමින් වත්කම් භාවිතයට ඇති අයිතිය මනිනු ලැබෙයි. සරල රේඛීය ක්‍රමවේදය උපයෝගී කරගනිමින් 2019 ජනවාරි 01 දිනට වත්කම්, ඉතිරි කල්බදු කාලසීමාවට ක්‍රමක්‍ෂය කෙරෙයි. කල්බදු පොලිය එකතු කරමින් හා කල්බදු ගෙවීම් අඩුකර කල්බදු වගකීම් පසුව මනිනු ලබයි.

### වටිටම් අනුපාතිකය

ඉදිරි කුලී ගෙවීම් වටිටම් කිරීම සඳහා වර්ධනාත්මක ණය අනුපාතික උපයෝගී කර ගැනීමට බදු ගැණුම්කරුට සිදු වේ. එනම්, ඊට සමාන ණය කාලීනවකදී ඒ හා සමාන සුරැකුම් මත ණය ලබාගැනීම සඳහා ණය ගැණුම්කරුවෙකු විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකයයි. ඒ හා සමාන ආර්ථික වාතාවරණයකදී භාවිතයට අයිතිය ඇති

වත්කමකට සමාන වටිනාකමක් ඇති වත්කමක් ලබාගැනීමට අවශ්‍ය අරමුදලයි. එක හා සමාන කල්බදු කාලසීමා සහිත කල්බදු සඳහා එක් වටිටම් අනුපාතිකයක් සමූහය විසින් යොදා ගැනෙයි.

**ගිවිසුමක උප අංග වෙන්කර දැක්වීම**

සමූහය විසින් ප්‍රායෝගික ක්‍රියාවලියේදී නිරන්තරයෙන් කල්බදු නොවන උප අංග සහ කල්බදු ගිවිසුමක උප අංග වෙන් කිරීමට කටයුතු නොකරන අතර ඒ වෙනුවට සෑම කල්බදු උප අංගයක්ම හා ඒ ආශ්‍රිත කල්බදු නොවන උප අංග, එක් කල්බදු අගයක් සේ ගිණුම්කරණය කරයි.

**මූලික සෘජු පිරිවැය**

ප්‍රායෝගික අවශ්‍යතාවයක් ලෙස සමූහය විසින් මූලික යෙදවුම් දිනයේදී පරිහරණයට අයිතිය හිමි වත්කම් මිනීමේදී වන මූලික සෘජු පිරිවැය ඉවත් කරනු ලැබෙයි.

**2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම්**

පහත කරුණු හැරුණුවිට 2021 වර්ෂය තුළ ගිණුම්කරණ ප්‍රතිපත්තීන්හි ප්‍රධාන පෙළේ වෙනස්කම් සිදු නොවිණි.

**2.2.1 පොලී අනුපාතික මිනුම් දණ්ඩ සංශෝධනය (IBOR) (ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9ට, ල.ගි.ප්‍ර.39 ට හා ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 7ට අදාළ සංශෝධන)**

සමූහයේ බලපෑමට ලක් වූ වත්කම් හා වගකීම්වල ගිවිසුම්ගත මූල්‍ය ප්‍රවාහ තීරණය කිරීමේ පදනමෙහි වෙනසක් පොලී අනුපාතික මිනුම් දණ්ඩ සංශෝධනය මගින් සිදුවනු ඇතැයි අපේක්ෂිතය.

පොලී අනුපාතික මිනුම්දණ්ඩ සංශෝධනය හේතුවෙන් සඵල පොලී අනුපාතික යාවත්කාලීන කිරීම තුළින් ගිවිසුම්ගත මූල්‍ය ප්‍රවාහ තීරණය කිරීමේ පදනම වෙනස්වීම ගිණුම්ගත කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාවලි මෙම සංශෝධන මගින් සැපයෙයි. මෙම නව ප්‍රමිතීන් මගින් සිය මූල්‍ය ප්‍රකාශ මත ඇති කරලන බලපෑම තක්සේරු කිරීමේ ක්‍රියාවලියක සමූහය නියැලෙයි.

2021 දෙසැම්බර් 31 දිනට පොලී අනුපාතික මිනුම් ලකුණු සංශෝධනයට යටත්ව සමූහයේ නිරාවරණයවීම, විදේශ සමාගමකට ලබාදුන් ණය ඇ.ඩො.මි.9 කි.

**2.2.2 ශ්‍රී.ල.මු.වා.ප්‍ර.16 ට අදාළ සංශෝධන - කොවිඩ්-19 ට අදාළ කුලී සහන**

කොවිඩ්-19 වසංගතයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස පැන නැගුණු කුලී සහන සලකා බලා කල්බදු අළුත් කිරීමේදී ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 16 මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් මෙම සංශෝධන හරහා බදු ගැණුම්කරුට සහන සැලසෙයි.

මෙම සංශෝධන මගින් බැංකුවේ/සමූහයේ මූල්‍ය ප්‍රකාශ වෙත ඉදිරි අනාගතයේදී ප්‍රමාණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

**2.3 සාධාරණ අගය මිනීම**

“සාධාරණ අගය” වූ කලී විධිමත් ගනුදෙනුවකදී වත්කමක් විකිණීමට හෝ වගකීමක් ගෙවා නිදහස් වන මිල සඳහා ගෙවීමේදී හෝ එසේ නොමැති විටක මනිනු ලබන දින වෙළඳපළ පාර්ශ්වකරුවන් අතර සිදුවන නිසි ගනුදෙනුවකදී සමූහයට ඒදිනට පිවිසිය හැකි වඩා ප්‍රතිලාභදායී වෙළඳපළකදී ලැබෙන මිලකි. වගකීමක සාධාරණ අගය එහි කාර්යසාධනමය නොවන අවදානම පිළිබිඹු කරයි.

යම් උපකරණයක් සඳහා සක්‍රීය වෙළඳපළක් තුළ ප්‍රකාශිත මිල භාවිත කරමින් සමූහය විසින් එකී උපකරණයෙහි සාධාරණ අගයට මනිනු ලබයි. අඛණ්ඩ පදනමක් මත මිලකරණ තොරතුරු සැපයීමට ප්‍රමාණවත් ධාරිතාවක් හා තීව්‍රතාවයක් සහිත වත්කමක හෝ වගකීමක ගනුදෙනු සිදුවන්නේ නම්, එකී වෙළඳපළ සක්‍රීය යැයි සැලකෙයි.

සක්‍රීය වෙළඳපළක් තුළ ප්‍රකාශිත මිලකරණයක් නොවේ නම් නිරීක්ෂණය කළ හැකි අදාළ යෙදවුම්වල භාවිතය උපරිම කරවන සහ නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම්වල භාවිතය අවම කරවන තක්සේරු විධික්‍රම සමූහය විසින් භාවිත කෙරෙයි. මිලකරණ ගනුදෙනුවකදී වෙළඳපළ පාර්ශ්වකරුවන් ආර්ථික අතින් ඔවුන්ගේ උපරිම යහපත තකා කටයුතු කරන්නේ නම්, වත්කම හෝ වගකීම මිලකරණයේදී ඔවුන් සාධාරණ අගයෙහි ධුරාවලිය උපයෝගී කරගනු ඇතැයි යන උපකල්පනය මත වත්කමක/වගකීමක සාධාරණ අගය මනිනු ලැබේ.

වෙනස්වීම් සිදුවී ඇති වාර්තාකරණ කාලපරිච්ඡේදය අවසානයේදී සාධාරණ අගයෙහි ධුරාවලි මට්ටම් අතර මාරුවීම් සමූහය විසින් හඳුනාගනු ලබයි.

මූල්‍ය නොවන වත්කමක සාධාරණ අගය මැනීමේදී වත්කමක් එහි ඉහළම/හොඳම භාවිතය තුළින් හෝ එලෙස ඉහළම/හොඳම ලෙස භාවිත කරනු ලබන වෙනත් වෙළඳපළ

පාර්ශ්වකරුවෙකුගේ විකිණීම තුළින් ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමට වෙළඳපළ පාර්ශ්වකරුවකු සතු හැකියාව සලකා බලනු ලබයි. ඉඩම් සහ ගොඩනැගිලි වැනි සැලකිය යුතු වත්කම් තක්සේරු කිරීම සඳහා බාහිර වෘත්තීමය අගය කරන්නන් සම්බන්ධ වේ.

මූල්‍ය වත්කම් හා වගකීම්වල සාධාරණ අගය මිනීමේ/විශ්ලේෂණයක් පිටු අංක 410 සිට 417 දක්වා සටහන් අංක 56 හි දක්වා ඇත.

**2.4 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති - පොදු**

**2.4.1 ඒකාබද්ධ කිරීමේ පදනම**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 10) “ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන” සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ල.ගි.ප්‍ර. 27) “ඒකාබද්ධ හා තනි මූල්‍ය ප්‍රකාශන” ප්‍රකාර බැංකුවේ හා සමූහයේ මූල්‍ය ප්‍රකාශන, බැංකුවේ සහ එහි පාලිතයේ මූල්‍ය ප්‍රකාශන වලින් සමන්විත වේ.

**2.4.1.1 ව්‍යාපාරික ඒකාබද්ධවීම**

පාලනය සමූහය වෙත සංක්‍රමණය වන අවස්ථාවේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්හි ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 3 - “ව්‍යාපාරික ඒකාබද්ධවීම” යටතේ අත්පත් කර ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් ව්‍යාපාරික ඒකාබද්ධවීම් ගිණුම්ගත කෙරෙයි. අත්පත් කර ගැනීමේදී සංක්‍රමණය කෙරෙන ප්‍රතිලාභ හා අත්පත් කරගනු ලබන ඉද්ධි හඳුනාගත හැකි වත්කම් සාධාරණ අගයට මනිනු ලැබෙයි. පැන නගිනු ලබන යම් කීර්තිනාමයක් වේ නම්, වාර්ෂිකව හානිකරණය සඳහා පරීක්ෂා කරනු ලබයි. කේවල් කර මිලදී ගැනීමකදී ඇති වන ඕනෑම ලාභයක් වහාම ලාභයට හෝ අලාභයට හඳුනාගනු ලැබෙයි. ණය හෝ ගිණිකම් කොටස් සුදුකුම් නිකුත්වට අදාළ නම් හැර ගනුදෙනු පිරිවැය සිදු වූ විටදී ලෙස ගණනය වෙයි.

පෙර පැවති සබඳතා පියවීමට අදාළ ප්‍රතිලාභ සංක්‍රමණය වූ ප්‍රතිලාභ වලට ඇතුළත් නොවෙයි. එබඳු ප්‍රමාණ සාමාන්‍යයෙන් ලාභ හෝ අලාභවල හඳුනාගනු ලැබෙයි.

අත්පත් කරගනු ලබන ඕනෑම අසමීභාවා ප්‍රතිලාභයන් එය අත්පත් කරගන්නා දිනට එහි සාධාරණ වටිනාකමට මනිනු ලබයි. ගිණිකම් ලෙස වර්ගීකරණය කර ඇති විට එය ප්‍රත්‍යාගණනය නොකරන අතර ගිණිකම් තුළ පියවීම ගිණුම්කරණය කෙරෙයි. අඛණ්ඩ සලකා බැලීමක්, ගෙවීමට ඇති බැඳියාව මූල්‍ය උපකරණ වර්ගීකරණයෙහි ගිණිකම් නිර්වචනය යටතට ගැනෙන විට එය ප්‍රත්‍යාගණනය නොකරන අතර පියවීමද ගිණිකම් ඇතුලත ගිණුම්ගත කරයි. නොඑසේ නම් අඛණ්ඩ සලකා බැලීමක සාධාරණ වටිනාකම පසුකාලීන වෙනස්වීම් ලාභයට හෝ අලාභයට හඳුනා ගනී. මූල්‍ය

උපකරණයක නිර්වචනයට සරිලන අසම්භාව්‍ය ප්‍රතිලාභ ගෙවීමට ඇති බැඳියාව, නොඑසේ නම්, අසම්භාව්‍ය ප්‍රතිලාභයන්හි සාධාරණ වටිනාකමෙහි පසුකාලීන වෙනස්කම් ලාභයට හෝ අලාභයට හඳුනාගනු ලැබෙයි.

### 2.4.1.2 පාලනය නොවන හිමිකම

ඉහත විස්තර පිටු අංක 362 හි සටහන් අංක 47 යටතේ දක්වා ඇත.

### 2.4.1.3 පරිපාලිත සමාගම්

බැංකුව වෙත පාලනය පැවරෙන දින පටන් පාලිතයෙහි මූල්‍ය ප්‍රකාශන මුද්‍රමනින්ම ඒකාබද්ධ කෙරෙන අතර, එබඳු පාලනයක් අවසන් වනතුරු ඒකාබද්ධ කිරීම සිදුවෙයි. පාලනයක් පවතින්නේ බැංකුවට එකී පාලිත සමාගමේ ක්‍රියාකාරකම් වලින් ප්‍රතිලාභ ලබාගත හැකිවන පරිදි, එහි මූල්‍ය හා මෙහෙයුම් ප්‍රතිපත්ති පාලනය කිරීමට බලයක් ඇති විටදීය. ඒකාබද්ධ කිරීමේදී භාවිතා වන බැංකුවේ පරිපාලිතයෙහි මූල්‍ය ප්‍රකාශන, ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි මූල්‍ය ප්‍රකාශන වාර්තාකරණ කාලපරිච්ඡේදය අදාළ වන අතර ඊට සමාන ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිත කරමින් පිළියෙල කරනු ලබයි.

### 2.4.1.4 පාලනය අහිමිවීම

පාලිත සමාගමක පාලනය සමූහය සතු නොවන විට එය විසින් පාලිත සමාගමෙහි වත්කම් හා වගකීම් සහ අදාළ ඕනෑම පාලනයකට යටත් නොවන හා ගිණිකම්වල වෙනත් උපාංග හඳුනාගනු නොලැබෙයි. එහි ප්‍රතිඵල ලෙස උත්පාදිත ලාභ හෝ අලාභ ලාභයට හෝ අලාභයට හඳුනාගනු ලැබෙයි. පාලනය සතු නොවන විට පෙර පාලිත සමාගමෙහි රඳවාගත් ඕනෑම පොලියක් සාධාරණ වටිනාකමට මනිනු ලබයි.

### 2.4.1.5 ආශ්‍රිතයන්

පිටු අංක 325 හි සටහන් අංක 25 යටතේ විස්තර දක්වා ඇත.

### 2.4.1.6 ඒකාබද්ධ කිරීමේදී ඉවත් කරනු ලැබූ ගනුදෙනු

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සියලුම අන්තර් සමාගම් ශේෂයන්, ආදායම් හා වියදම් මෙන්ම එවැනි අන්තර් සමාගම් ගනුදෙනුවලින් පැන නගින ලද උපලබ්ධි

නොවූ ලාභ සහ අලාභ සම්පූර්ණයෙන් ඉවත් කර ඇත. පිටු අංක 366 හා 367 හි දක්වා ඇති පාලිත සමාගම් සමග ගනුදෙනුවලට අදාළ සටහන් අංක 49.3 හා 49.4 වෙත යොමු වන්න.

### 2.4.2 විදේශ මුදල් ගනුදෙනු සහ ශේෂ

විදේශීය ව්‍යවහාර මුදලින් කරනු ලබන ගනුදෙනු, එකී ගනුදෙනු සිදුවූ අවස්ථාවේදී පැවති විනිමය අනුපාතික මත වාර්තාකරන/ක්‍රියාකාරී මුදල් වර්ගය වන ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනු ලබයි.

ශේෂපත්‍ර දිනට විදේශ ව්‍යවහාර මුදලින් සමන්විත මූල්‍ය වත්කම් හා වගකීම් වාර්තාකරණ දිනට පවතින මධ්‍යම විනිමය අනුපාතය යොදාගනිමින් ශ්‍රී ලංකා රුපියල් වලට යළි පරිවර්තනය කරනු ලබයි. මූල්‍ය අයිතම පියවීම මත හෝ මුලින් වාර්තා කළ අනුපාතයකට වඩා වෙනස් අනුපාත වලට මූල්‍ය අයිතම පරිවර්තනය මත පැන නගින සියලුම විනිමය වෙනස්කම්, එකී වෙනස්කම් පැනනගින කාලපරිච්ඡේදය තුළ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබෙයි.

ඓතිහාසික පිරිවැයට අගය කරනු ලබන මූල්‍ය නොවන විදේශ මුදලින් ප්‍රකාශිත අයිතම, ආරම්භක ගනුදෙනු සිදු වූ දින පැවති විනිමය අනුපාත භාවිතයට ගනිමින් ව්‍යවහාරික මුදල් වලට පරිවර්තනය කරනු ලබේ. විදේශ මුදලින් ප්‍රකාශිත සාධාරණ අගයට අගය කරනු ලබන මූල්‍ය නොවන අයිතම සාධාරණ අගය තීරණය කළ දින පැවති විනිමය අනුපාත භාවිතයට ගනිමින් පරිවර්තනය කරනු ලැබේ.

විදේශ මුදල් බැංකු ඒකකයෙහි මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය වාර්තා කරන දිනයේ දී පැවති මධ්‍යම විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනු ලබයි. ඉහත ප්‍රතිපත්තියට අනුව විදේශ මුදල් බැංකු ඒකකයෙහි ගනුදෙනු වාර්තා කර ඇති අතර, ඉන් ජනිතවූ ලාභ/අලාභ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇත.

### 2.5 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති - වත්කම් හා වගකීම් හඳුනාගැනීම

#### මූල්‍ය උපකරණ

2018 ජනවාරි මස 01 දින හෝ ඉන් පසුව එළඹෙන වාර්ෂික කාලපරිච්ඡේදය සඳහා ශ්‍රී.ල.මු.ව.ප්‍ර. 9 "මූල්‍ය උපකරණ" මගින්

ශ්‍රී.ල.මු.ව.ප්‍ර. 39 ආදේශ වෙයි. ශ්‍රී.ල.මු.ව.ප්‍ර. 9 යටතේ අනුමත ප්‍රතිපත්තිමය විකල්පයක් ලෙස ශ්‍රී ල.ගි.ප්‍ර 39 ප්‍රකාර ඉදිරි ගිවිසුම් ගිණුම්කරණ අධිකාරීවලට යොදාගැනීමට බැංකුව තීරණය කරන ලදී.

### 2.5.1 මූල්‍ය උපකරණ - මූලික හඳුනාගැනීම්, වර්ගීකරණය සහ පසුව මිනීම

#### 2.5.1.1 හඳුනා ගැනීමේ දිනය

සමූහය විසින් ආරම්භයේදී ණය හා අත්තිකාරම්, තැන්පතු හා යටත්කාලීන වගකීම් යනාදිය ඒවා ඇති වූ දිනට හඳුනාගනු ලැබෙයි. ගනුදෙනුකරුවන්ට ලබාදෙන ණය හා අත්තිකාරම් හඳුනාගනු ලබන්නේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට අරමුදල් බැර වූ පසුවය. ගනුදෙනුකරුවන්ගේ අරමුදල් බැංකුවට ලැබූ පසුව තැන්පත්කරුවන්ට ගෙවිය යුතු ශේෂ ලෙස බැංකුව හඳුනාගනී.

අනෙකුත් සියලුම මූල්‍ය උපකරණ (සාමාන්‍ය ක්‍රමයට මිලදී ගැනීම් හා මූල්‍ය වත්කම් විකිණීම ඇතුළත්ව) මූලිකව ගනුදෙනු කරන දිනට එනම්, උපකරණවල ගිවිසුම්ගත ප්‍රතිලාභ සඳහා සමූහය පාර්ශ්වකරුවකු වන දිනට හඳුනා ගැනේ.

#### 2.5.1.2 මූල්‍ය උපකරණ හඳුනාගැනීම හා මූලික ගණනය කිරීම

මූලික ගණනය කිරීම් සඳහා මූල්‍ය උපකරණ වර්ගීකරණය කිරීම තීරණය වනුයේ, සටහන් අංක 2.5.1.4.1 සහ 2.5.1.4.2 හි විස්තර කර ඇති පරිදි උපකරණ කළමනාකරණය කිරීමේ ව්‍යාපාරික ආකෘතිය සහ ගිවිසුම්ගත කොන්දේසි මතය.

ලාභය හෝ පාඩුව හරහා වාර්තා කළ මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වලදී හැරණුවට මූල්‍ය උපකරණ මූලික ගණනය කිරීමේදී ඒවායේ සාධාරණ වටිනාකමට (සටහන් අංක 56 හි නිර්වචන අයුරින්) මනිනු ලබන අතර ඊට වෙළඳ ගනුදෙනු පිරිවැය එකතු කිරීම හෝ අඩු කිරීම සිදු කෙරෙයි. වෙළඳාම් මගින් ලැබීම් ගනුදෙනු මිලට මනිනු ලබයි. මූලික ගණනය කිරීමේ මූල්‍ය උපකරණවල සාධාරණ අගය වෙළඳ ගනුදෙනු මිලෙන් වෙනස් වන අවස්ථාවේදී බැංකුව සහ සමූහය විසින් පහත සඳහන් පරිදි දින 1 ලාභය හෝ අලාභය සඳහා ගිණුම්කරණය කෙරෙයි.

### 2.5.1.3 දින 1 ලාභය හෝ අලාභය

නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළෙහි දත්ත ඇතුළත් විවලායන් මත වූ ඇගයීමේ ශිල්පක්‍රම පදනම්ව ගණනය කළ සාධාරණ අගය හෝ එකම නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ ගනුදෙනු පදනම් කරගෙන නිරීක්ෂණය කළ සාධාරණ අගය ගනුදෙනු මිලෙන් වෙනස් වන විට වෙනස සමූහය විසින් වහාම හඳුනාගනී. නිරීක්ෂණය කළ නොහැකි දත්ත උපයෝගී කර ගනිමින් සාධාරණ අගය තීරණය කරනු ලබන අවස්ථාවල දී යෙදවුම් දත්ත නිරීක්ෂණය කළ හැකි වන විට හෝ අයිතමය හඳුනා නොගන්නා විට ගනුදෙනු කරන මිල හා ආකෘතියෙහි අගය අතර වෙනස විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි පමණක් හඳුනාගනු ලබයි. ගනුදෙනුකරන මිලෙහි සහ සාධාරණ අගයෙහි වෙනස ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලබයි.

පොදු යෝජනා ක්‍රමයක් යටතේ සහනදායී පොලී අනුපාතයට සේවකයන්ට ප්‍රදානය කරන ලද ණය වලින් ජනිත වන දින 1 අලාභය සේවකයන්ගේ ඉදිරියට ඇති සේවා කාලය හෝ ණය කාලසීමාව යන දෙකෙන් අඩු අගයට පොලී අදායම් හා පුද්ගල වියදම් හි සවිල පොලී අනුපාතය භාවිතයෙන් හඳුනාගනු ලබයි.

### 2.5.1.4 මූල්‍ය වත්කම් වර්ගීකරණය සහ පසුව මිනීම

බැංකුව විසින් පහත කවරාකාරයෙන් හෝ මනින ලදු වත්කම්වල ගිවිසුම්ගත කාලසීමා කළමනාකරණය කිරීමේ ව්‍යාපාරික ආකෘතිය මත පදනම්ව එහි සියලු මූල්‍ය වත්කම් වර්ගීකරණය කෙරෙයි.

- ක්‍රමක්‍ෂය පිරිවැය
- වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය
- ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගය

සටහන් අංක 2.5.1.6 හි විස්තර කොට ඇති පරිදි බැංකුව හා සමූහය විසින් ව්‍යුත්පන්න සහ ලාභය හෝ අලාභය හරහා සාධාරණ අගයට අගය කරන වෙළඳ කළඹ වර්ගීකරණය කර අගය කරනු ලබයි. බැංකුව විසින් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට මූල්‍ය උපකරණ නියම කරනු ලබන අතුරින් එමගින් අගය කිරීමේ හෝ හඳුනාගැනීමේ අසමානතා සැලකිය යුතු ලෙස අඩු කෙරෙයි.

### 2.5.1.4.1 ව්‍යාපාරික ආකෘති ඇගයීම

සිය අරමුණු ඉටුකර ගැනීමට මූල්‍ය වත්කම් කළමනාකරණය කරන අයුරු හොඳින්ම පිළිබිඹු වන මට්ටමට බැංකුව සහ සමූහය විසින් එහි ව්‍යාපාරික ආකෘතිය තීරණය කරනු ලබයි.

බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය, උපකරණයෙන් උපකරණය යන පදනම නොව වඩාත් ඉහළ මට්ටමේ කළඹ එකතුව මත ඇගයීමට ලක් වන අතර, පහත සඳහන් නිරීක්ෂණය කළහැකි සාධක මත පදනම් වේ.

- ව්‍යාපාරික ආකෘතියෙහි කාර්ය සාධනය සහ එකී ව්‍යාපාරික ආකෘතිය තුළ රඳවා ගනු ලබන මූල්‍ය වත්කම් අගයන අයුරු හා ආයතනයේ ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස් වෙත වාර්තා කරනු ලබන අයුරු.
- ව්‍යාපාරික ආකෘතියෙහි කාර්ය සාධනයට බලපානු ලබන අවදානම් (සහ එකී ව්‍යාපාරික ආකෘතිය තුළ රඳවා ගනු ලබන මූල්‍ය වත්කම්) හා විශේෂයෙන්ම එකී අවදානම් කළමනාකරණය කරන අයුරු.
- ව්‍යාපාරයේ කළමනාකරුවන් හානිපූරණය කෙරෙන අයුරු (උදා: වශයෙන් කළමනාකරණය කරනු ලබන වත්කම්වල සාධාරණ වටිනාකම මත නැතහොත් රැස් කරනු ලබන ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ මත හානිපූරණය කෙරේද)
- අපේක්ෂිත වාර ගණන, වටිනාකම හා විකුණුම් සිදු කරනු ලබන කාලසීමාව යනාදිය ද බැංකු මගින් කරනු ලබන ඇගයීමේදී වැදගත් අංගයක් වේ.

ආතති සිදුවීම් හා වියහැකි නරකම සිදුවීම් සැලකිල්ලට නොගෙන පිළිගත හැකි අපේක්ෂිත සිදුවීම් මත පදනම්ව ව්‍යාපාරික ආකෘතිය ඇගයීම සිදුකෙරේ. මූලික හඳුනා ගැනීමෙන් පසුව බැංකුවේ මුල් අපේක්ෂාවට වඩා වෙනස් අයුරින් මුදල් ප්‍රවාහ හඳුනාගනු ලැබේ නම්, එකී ව්‍යාපාරික ආකෘතියෙහි රඳවාගනු ලබන සෙසු මූල්‍ය වත්කම් වල වර්ගීකරණය බැංකුව විසින් වෙනස් නොකරන අතර අලුතින් ජනිත හෝ අලුතින් මිලට ගනු ලැබූ මූල්‍ය වත්කම් අගය කිරීමේදී එකී විස්තර අන්තර්ගත කරනු ලැබේ.

### 2.5.1.4.2 ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ හුදු මුල් මුදල සහ පොලිය ගෙවීමේ ඇති ඇගයීම (SPPI Test)

වර්ගීකරණ ක්‍රියාවලියේ දෙවන පරීක්ෂාව වශයෙන් මුල් මුදල හා පොලිය ගෙවීම සම්බන්ධයෙන් පමණක් අදාළ වේදැයි හඳුනාගැනීම පිණිස බැංකුව විසින් මූල්‍ය වත්කම්වල ගිවිසුම්ගත නියමයන් අගයනු ලබයි.

මෙම පරීක්ෂාවේදී මුල් මුදල නිර්වචනය කරනු ලබන්නේ මූලික හඳුනාගැනීමේදී මූල්‍ය වත්කමෙහි සාධාරණ අගය ලෙස වන අතර, මූල්‍ය වත්කමෙහි ජීවකාලය තුළ එය වෙනස් වියහැකිය. (උදා: වශයෙන් මුල් මුදල යළි ගෙවීම හෝ අධිමිල/වට්ටම් ක්‍රමක්‍ෂයවීම් මත)

ණයදීමේ ක්‍රියාවලිය තුළ වඩාත් වැදගත් පොලී සම්බන්ධ සාධක වන්නේ ණය අවදානම සහ මුදල්වල කාලීන අගය පිළිබඳ සලකා බැලීමයි. ඉහත කී ඇගයීම සිදුකිරීම පිණිස මූල්‍ය වත්කම පවතින මුදල් වර්ගය සහ පොලී අනුපාතිකය අදාළ වන කාලසීමාව අතී කරුණු බැංකුව විසින් සලකා බලා විනිශ්චයකට එළඹෙයි.

අවදානමට ඇති අවම නිරාවරණයවීම් හෝ වෙනස්වීම් හඳුන්වාදෙනු ලබන ගිවිසුම්ගත නිරාවරණයවීම් වලට වඩා මූලික ණයදීමේ ක්‍රියාවලියට සම්බන්ධ නොමැති ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ, හිඟ මුදල් මත පමණක් මුල් මුදල් හා පොලී ගෙවීම් වලට තුඩු නොදෙයි. එවන් අවස්ථාවලදී මූල්‍ය වත්කම් සාධාරණ අගය මත ලාභ අලාභ අනුව ගණනය කළ යුතු වේ.

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති විවිධ මූල්‍ය වත්කම් කාණ්ඩ පිළිබඳ විස්තර සඳහා සටහන් අංක 2.5.1.4.3 සිට 2.5.1.4.5 දක්වා යොමු වන්න.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපරේ නිරවසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
→ පාඨක ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වටිනාකම් ඇකූන්ඩ්  
පුරවිකාව  
→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වාර්ෂික වාර්තාව 2021

2.5.1.4.3 ක්‍රමක්‍ෂය පිරිවැයට මනින ලද මූල්‍ය වත්කම්

පහත සඳහන් කොන්දේසි දෙකම සපුරාලන්නේ නම් සහ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නියම නොකෙරේ නම්, මූල්‍ය වත්කම ක්‍රමක්‍ෂය පිරිවැයට ගණනය කරනු ලැබෙයි.

- ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස්කිරීම් සඳහා වත්කම් රඳවාගැනීම අරමුණ වන ව්‍යාපාරික ආකෘතියක් තුළ වත්කම රඳවාගනු ලැබීම.
- මූල්‍ය වත්කම්වල ගිවිසුම්ගත කොන්දේසි නිශ්චිත දිනයන්හි ගෙවියයුතු සම්පූර්ණ මුදලෙහි මුල් මුදල හා පොලිය ගෙවීම් පමණක් වන මුදල් ප්‍රවාහ ඇතිකරවීම.

(අ) මුදල් හා මුදල්වලට සමානයන් මුදල් හා මුදල්වලට සමානයන් පිළිබඳ විස්තර පිටු අංක 304 හි සටහන් අංක 16 හි දැක්වේ.

(ආ) මහ බැංකුව වෙනැති ශේෂයන් මහ බැංකුව වෙනැති ශේෂයන් පිළිබඳ විස්තර පිටු අංක 52 හි සටහන් අංක 304 හි දැක්වේ.

(ඇ) බැංකුවල ඇති තැන්පතු බැංකුවල ඇති තැන්පතු පිළිබඳ විස්තර පිටු අංක 52 හි සටහන් අංක 305 හි දැක්වේ.

(ඈ) ක්‍රමක්‍ෂය පිරිවැයට මූල්‍ය වත්කම් - ණය හා අන්තිකාරම් ක්‍රමක්‍ෂය පිරිවැයට මූල්‍ය වත්කම් - ණය හා අන්තිකාරම් පිළිබඳ විස්තර පිටු අංක 310 හි සටහන් අංක 21 හි දැක්වේ.

(ඉ) ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ පිළිබඳ විස්තර පිටු අංක 318 හි සටහන් අංක 22 හි දැක්වේ.

2.5.1.4.4 වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම්

වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට දක්වන ණය හා හිමිකම් උපකරණ යනාදිය වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම් වලට ඇතුළත්ය.

වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම් පිළිබඳව පහත සඳහන් සටහන් (අ) සහ (ආ) මගින් දැක්වේ.

(අ) වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කරන ලද ණය උපකරණ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස්කිරීම සඳහා වත්කම් රඳවාගැනීම අරමුණ වන ව්‍යාපාරික ආකෘතියක් තුළ වත්කම රඳවාගනු ලබන්නේ නම් හෝ ගෙවියයුතු මුළු මුදලින් මුල් මුදල හා පොලිය ගෙවීම පමණක් නියෝජනය කරනු ලබන වත්කම මුදල් ප්‍රවාහ විකිණීම සිදු කරනු ලබන්නේ නම්, වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ණය උපකරණ ගණනය කරනු ලබයි.

ඉහත විස්තර පිටු අංක 320 සිට 324 දක්වා සටහන් අංක 23 මගින් දැක්වේ.

(ආ) වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නියම කරන ලද හිමිකම් උපකරණ මූලික හඳුනාගැනීමේදී වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කරන ලද හිමිකම් උපකරණ ලෙස උපාය මාර්ගික හා ව්‍යවස්ථාපිත අරමුණු උදෙසා රඳවාගන්නා හිමිකම් ආයෝජන අතරින් ඇතැම්වා යළි වෙනස් නොකළ හැකි සේ වර්ගීකරණය කිරීමට සමුහය තීරණය කරනු ලබයි.

ඉහත විස්තර පිටු අංක 320 සිට 324 දක්වා සටහන් අංක 23 හි දැක්වේ.

2.5.1.4.5 ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම්

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ට අනුව ක්‍රමක්‍ෂය පිරිවැයට හෝ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට දක්වන මූල්‍ය වත්කම් හැර අනෙකුත් සියලු මූල්‍ය වත්කම් ලාභ හෝ අලාභ හරහා සාධාරණ අගයට දක්වනු ලබයි.

කොන්ත්‍රාත්තූමය මුදල් ප්‍රවාහ රැස්කිරීමට හෝ මූල්‍ය වත්කම් විකිණීම සඳහා යන කරුණු හේතුවෙන් රඳවා නොගන්නා බැවින් සාධාරණ අගය යන පදනම මත අගයනු ලබන වෙළඳාම සඳහා රඳවාගන්නා හෝ කළමනාකරණය කරන මූල්‍ය වත්කම් ලාභය/අලාභය මගින් සාධාරණ අගයට මූලිකව හඳුනාගැනීමෙන් නියම කරන ලද මූල්‍ය වත්කම් පහත සාකච්ඡාවට භාජනය කර ඇත.

අ) ලාභය/අලාභය මගින් සාධාරණ අගයට නියම කරන ලද මූල්‍ය වත්කම් ලාභය/අලාභය මගින් සාධාරණ අගයට නියම කරනු ලබන මූල්‍ය වත්කම්, මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට වාර්තා කරනු ලබයි. සාධාරණ අගයෙහි වෙනස්කම්, "ලාභය/අලාභය

හරහා සාධාරණ අගයට නියම කරනු ලබන මූල්‍ය වත්කම් සහ වගකීම් මත ශුද්ධ ලැබීම් හෝ අලාභයන්හි" වාර්තා කරනු ලබයි. උපයනු ලබන පොලිය සඵල පොලී අනුපාත උපයෝගී කර ගනිමින් "පොලී ආදායම්" හි උපචිත වන අතර මුදල ලැබීමේ අයිතිය ස්ථාපිත වූ විට ලාභාංශ ආදායම "වෙනත් මෙහෙයුම් ආදායම්හි" වාර්තා කෙරෙයි.

කාලපරිච්ඡේදය අවසානයේදී ලාභය/අලාභය මගින් සාධාරණ අගයට ගණනය කිරීමේදී මූලිකව හඳුනාගනු ලබන නියම කරන ලද මූල්‍ය වත්කම් සමුහය සතුව නැත.

2.5.1.5 මූල්‍ය වගකීම් වර්ගීකරණය සහ පසුව මිනීම

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ප්‍රකාර මූල්‍ය ඇප සහ ණය බැඳීම් හැරුණු විට අනෙක් මූල්‍ය වගකීම්, සමුහය විසින් පහත කාණ්ඩ අතුරින් එකකට වර්ගීකරණය කෙරෙයි.

- ලාභ/අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වගකීම්
  - වෙළඳාම සඳහා රඳවාගත්
  - ලාභ/අලාභ මගින් සාධාරණ අගයට නම් කළ
- ක්‍රමක්‍ෂය පිරිවැයට මනින ලද මූල්‍ය වගකීම්

මූල්‍ය වගකීම්හි පසු කාලීන මිණුම් ඒවායෙහි වර්ගීකරණය මත පදනම් වේ. මූල්‍ය වර්ගීකරණයෙහි ලා පැවති ශ්‍රී ල.ගි.ප්‍ර. 39 නිර්නායක බොහොමයක් ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 යටතේ ද පවතී.

2.5.1.5.1 ලාභය/අලාභය මගින් සාධාරණ අගයට මනින ලද මූල්‍ය වගකීම්

වාර්තාකරන කාලය අවසානයේදී ලාභ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ කිසිම මූල්‍ය වගකීමක් සමුහය සතුව නැත.

2.5.1.5.2 ක්‍රමක්ෂය පිරිවැයට ගණනය කළ මූල්‍ය වගකීම්

සමුහය විසින් එළඹ ඇති ගිවිසුම්වලට අනුව, දරා සිටින්නාට මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් භාරදීමට බැඳියාවක් පවතින විට හෝ බැඳියාවක් පියවීම සඳහා නිශ්චිත හිමිකම් කොටස් සංඛ්‍යාවක් නිශ්චිත මුදලකට හෝ නිශ්චිත වෙනත් මූල්‍ය වත්කම් අගයකට හුවමාරු වන අවස්ථාවක් හැරුණු විට, සමුහය විසින් නිකුත් කරන ලද ලාභ හෝ



අලාභ මගින් සාධාරණ අගයට නම් නොකළ මූල්‍ය වගකීම්, "බැංකු වලට ගෙවියයුතු", "වෙනත් තැන්පත්කරුවන්ට ගෙවිය යුතු", "ණය සුරැකුම්පත් ගිණිමයන්ට ගෙවියයුතු" හෝ "නිකුත් කළ ණය සුරැකුම්පත්" මෙම වර්ගීකරණයට අයත්ය.

උපකරණයේ ගිවිසුම්ගත කොන්දේසි ප්‍රකාර සමූහය විසින් ප්‍රධාන උපකරණ මූල්‍ය වගකීම් හෝ ගිණිමම් උපකරණ ලෙස වර්ගීකරණය කෙරෙයි.

මූලික හඳුනාගැනීමෙන් අනතුරුව, සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් එම මූල්‍ය වගකීම් ක්‍රමය පිරිවැයට මනිනු ලබයි. අන්පත් කර ගැනීමට අදාළ වට්ටම් හෝ අධි මිල සහ සඵල පොලී අනුපාතිකයෙහි අත්‍යන්ත කොටසක් වන ගාස්තු හා පිරිවැය ද සැලකිල්ලට ගනිමින් ක්‍රමය පිරිවැය ගණනය කරනු ලබයි. සඵල පොලී අනුපාතික ක්‍රමයෙහි ආදායම් ප්‍රකාශයෙහි "පොලී වියදම්" යටතේ හඳුනා ගනී. සඵල පොලී අනුපාතික ක්‍රමය ක්‍රියාවලිය හරහා වගකීම් හඳුනා ගැනීම අත්හරින විට ලාභ හා අලාභ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලබයි.

- (අ) බැංකු වලට ගෙවිය යුතු බැංකු වලට ගෙවිය යුතු පිළිබඳ විස්තර පිටු අංක 339 හි සටහන් අංක 32 මගින් දැක්වේ.
- (ආ) තැන්පත්කරුවන්ට ගෙවිය යුතු තැන්පත්කරුවන්ට ගෙවිය යුතු පිළිබඳ විස්තර පිටු අංක 340 හි සටහන් අංක 35 මගින් දැක්වේ.
- (ඇ) ණය සුරැකුම්පත් ගිණිමයන්ට ගෙවියයුතු ණය සුරැකුම්පත් ගිණිමයන්ට ගෙවිය යුතු පිළිබඳ විස්තර පිටු අංක 340 හි සටහන් අංක 35 මගින් දැක්වේ.
- (ඈ) වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු පිළිබඳ විස්තර පිටු අංක 340 හි සටහන් අංක 35 මගින් දැක්වේ.
- (ඉ) නිකුත් කළ ණය සුරැකුම්පත් නිකුත් කළ ණය සුරැකුම්පත් පිළිබඳ විස්තර පිටු අංක 343 හි සටහන් අංක 37 මගින් දැක්වේ.

**2.5.1.6 ව්‍යුත්පන්න වත්කම් සහ වගකීම්**

ව්‍යුත්පන්න වත්කම් සහ වගකීම් මූලික වශයෙන් ලාභය/අලාභය මගින් සාධාරණ අගයට වාර්තාකරණ ලද ව්‍යුත්පන්න සහ අවදානම් කළමනාකරණ අරමුණු සඳහා රඳවාගත් ව්‍යුත්පන්න ලෙස වර්ගීකරණය කෙරෙයි.

**2.5.1.6.1 ලාභ/අලාභ මගින් සාධාරණ අගයට වාර්තා කළ ව්‍යුත්පන්න**

ව්‍යුත්පන්න වූ කලී පහත සඳහන් ගුණාංග තුනෙන්ම සමන්විත මූල්‍ය උපකරණයක් හෝ වෙනත් ගිවිසුමකි.

- මූල්‍ය නොවන විචල්‍ය අතින් ගිවිසුමෙහි පාර්ශ්වයකට එය සීමා නොවේ නම්, නිශ්චිත පොලී අනුපාත, මූල්‍ය උපකරණ මිල, වෙළෙඳ ද්‍රව්‍ය මිල, විදේශ විනිමය අනුපාත, මිල හෝ අනුපාත දර්ශක, ණය ශ්‍රේණිගත කිරීම් හෝ ණය දර්ශක හෝ වෙනත් විචල්‍ය වල වෙනස්කම්වලට ප්‍රතිචාර ලෙස එහි අගය වෙනස් වෙයි.
- ඊට මූලික ශුද්ධ ආයෝජන හෝ වෙළෙඳපළ සාධක වල වෙනස්වීම් වලට සමාන ප්‍රතිචාර දැක්වීමට අපේක්ෂිත වෙනත් ගිවිසුම් වර්ගවලට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු මූලික ශුද්ධ ආයෝජන අවශ්‍ය නොවේ.
- එය ඉදිරි දිනයකදී පියවනු ලැබේ.

බැංකුව විවිධ පාර්ශ්ව සමග ව්‍යුත්පන්න ගනුදෙනුවලට එළඹෙයි. පොලී අනුපාත හුවමාරු, ණය පැහැර හැරීම් හුවමාරු, විවිධ විනිමය හුවමාරු, ඉදිරි විදේශ හුවමාරු ගිවිසුම් සහ විදේශ ව්‍යවහාර මුදල් ඊට ඇතුළත්ය. ව්‍යුත්පන්න සාධාරණ අගයට වාර්තා කරන අතර එම අගය ධන වන විට වත්කම් ලෙස සලකන අතර, සාධාරණ අගය සෘණ වන විට වගකීම් ගණයෙහිලා සැලකෙයි. එවන් ව්‍යුත්පන්නවල සාධාරණ අගය සහ නාමික අගය සටහන් අංක 19 හි වෙන් වෙන්ව හෙළිදරව් කර ඇත. ඉදිරි ගිවිසුම් ගිණුම්කරණය අදාළ කර නොගන්නේ නම් ව්‍යුත්පන්න වල සාධාරණ අගයෙහි වෙනස්වීම්, ශුද්ධ වෙළෙඳ ආදායම් හි ඇතුළත් කෙරෙයි.

ඉදිරි ගිවිසුම් ගිණුම්කරණ හෙළිදරව් කිරීම් පිටු අංක 305 - 306 දක්වා සටහන් අංක 19 හි දක්වා ඇත.

**2.5.1.6.2 අවදානම් කළමනාකරණ අරමුණු සහ ඉදිරි ගිවිසුම් ගිණුම්කරණය සඳහා රඳවාගන්නා ව්‍යුත්පන්න**

වෙළෙඳ වත්කම් හා වගකීම් ලෙස වර්ගීකරණය නොකළ සියලු ව්‍යුත්පන්න වත්කම් හා වගකීම්, අවදානම් කළමනාකරණ අරමුණු සඳහා රඳවා ගන්නා ව්‍යුත්පන්න වලට අයත්වේ. අවදානම් කළමනාකරණ අරමුණු සඳහා රඳවා ගන්නා ව්‍යුත්පන්න මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට මනිනු ලබයි.

**2.5.1.6.2.1 සාධාරණ අගයෙහි ඉදිරි ගිවිසුම්**

ලාභයට/අලාභයට බලපෑම් ඇති කරලිය හැකි බැඳීමක හෝ යම් වත්කමක හෝ වගකීමක සාධාරණ අගය වෙනස්වීමෙහි ඉදිරි ගිවිසුමක ඉදිරි ගිවිසුම් උපකරණ ලෙස ව්‍යුත්පන්න නියම කර ඇති විට එකී ව්‍යුත්පන්නවල සාධාරණ අගයෙහි වෙනස්කම් ඉදිරි ගිවිසුම් අවදානමට දායක විය හැකි ඉදිරි ගිවිසුම් අයිතම ලෙස වහාම හඳුනා ගනු ලැබෙයි.

ඉදිරි ගිවිසුම් ව්‍යුත්පන්න කල්පිරී හෝ විකුණා අවසන් කර හෝ ක්‍රියාත්මක කර ඇති විට හෝ සාධාරණ අගයන් ඉදිරි ගිවිසුම් ගිණුම්කරණ සඳහා වන නිර්නායක සඳහා ඉදිරි ගිවිසුම තවදුරටත් අදාළ නොවන විට හෝ ඉදිරි ගිවිසුම් නියම කිරීම් අවලංගු කර ඇති විටක ඉදිරි ගිවිසුම් ගිණුම්කරණය නවතාලනු ලැබේ. කෙසේ වුවද නීති රෙගුලාසි හේතු මත නවීකරණය සඳහා අවශ්‍ය කොන්දේසි හැර සෙසු වෙනස්වීම් නොමැතිව දෙපාර්ශ්වයම මගින් පොදු පාර්ශ්වයන් සඳහා ව්‍යුත්පන්න නවීකරණය කෙරෙයි නම්, එබඳු ව්‍යුත්පන්න කල් ඉකුත්වී හෝ අවසන් වී ඇතැයි නොසැලකේ.

සඵල පොලී ක්‍රමවේද උපයෝගී කරගනු ලබන ඉදිරි ගිවිසුම්ගත අයිතමයක් ඉදිරියට පවත්වා නොගැනීමේ සීමාව දක්වා සිදු කරනු ලබන ගැලපීම් ක්‍රමය ලාභ/අලාභ ලෙස ගනු ලබන අතර අයිතමයන් එහි අවශේෂ ජීව කාලය සඳහා සඵල පොලී අනුපාතය යළි ගණනය කෙරෙයි. වාර්තා කරන කාලසීමාව අවසානය වනවිට, සමූහය සතුව කිසිදු සාධාරණ අගයෙහි ඉදිරි ගිවිසුමක් නොමැත.

**2.5.1.6.2.2 මුදල් ප්‍රවාහ ඉදිරි ගිවිසුම්**

ලාභය/අලාභයට බලපෑ හැකි හඳුනාගනු ලැබූ වත්කම්/වගකීම් ආශ්‍රිත නිශ්චිත අවදානමකට අදාළ මුදල් ප්‍රවාහවල විචල්‍යතාව සම්බන්ධ ඉදිරි ගිවිසුම් උපකරණ ලෙස ව්‍යුත්පන්න නියම කළ විට ව්‍යුත්පන්න වල සාධාරණ අගයන්වල සඵලදායී කොටසක් වෙනත් විස්තීර්ණ ආදායම් හි හඳුනාගනු ලබන අතර ගිණිමකි තුළ ඉදිරි ගිවිසුම් සංචිතයෙහි ඉදිරිපත් කෙරෙයි. ව්‍යුත්පන්න වල සාධාරණ අගයන් හි වෙනස්වීම් වල සඵලදායී නොවන කොටස් එවෙලෙහිම ලාභ/අලාභ තුළ හඳුනා ගැනෙයි.

වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනා ගැනෙන අගය, එකම කාලසීමාව තුළ ලාභයට/අලාභයට බලපාන මුදල් ප්‍රවාහ ඉදිරි ගිවිසුම් ලෙස වෙනත් විස්තීර්ණ ආදායම් හා ලාභය/අලාභය පිළිබඳ ප්‍රකාශයෙහි ආශ්‍රිත අයිතමයක් ලෙස නැවත වර්ගීකරණය ගැලපුම් වශයෙන් ලාභයට/අලාභයට නැවත වර්ගීකරණය කෙරෙයි.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
අපරේ කිරීමේ සහ නිර්මාණය විශ්ලේෂණය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපරේ කිරීමේ සහ නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
පාඨක ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

ඉදිරි ගිවිසුම් ව්‍යුත්පන්න කල් ඉකුත් වී හෝ විකුණා අවසන් කර හෝ ක්‍රියාත්මක කර ඇත්නම් හෝ මුදල් ප්‍රවාහ ඉදිරි ගිවිසුම් ගිණුම්කරණය සඳහා වන නිර්නායක සඳහා ඉදිරි ගිවිසුම් තවදුරටත් අදාළ නොවන විට හෝ ඉදිරි ගිවිසුම් නියම කිරීම් අවලංගු කර ඇති විටක ඉදිරි ගිවිසුම් ගිණුම්කරණය නවතාලනු ලැබේ. කෙසේ වුවද නීතිමය/රෙගුලාසිමය හේතු මත නවීකරණය සඳහා අවශ්‍ය කොන්දේසි හැර සෙසු වෙනස්වීම් නොමැතිව ඉදහරවීමට මගින් පොදු ප්‍රතිපාදනවලට ව්‍යුත්පන්න නවීකරණය කෙරෙයි නම්, එවිට ව්‍යුත්පන්න කල් ඉකුත්වී/අවසන් වී ඇතැයි නොසැලකේ. වාර්තාකරන කාලපරිච්ඡේදය අවසන් වන විට සමූහය සතු කිසිදු මුදල් ප්‍රවාහ ඉදිරි ගිවිසුමක් නොමැත.

**2.5.1.6.3 බද්ධ ව්‍යුත්පන්න**

බද්ධ ව්‍යුත්පන්න වූ කලී තනි ව්‍යුත්පන්නකට එක් අයුරකින් සමාන සංයුක්ත උපකරණයක මුදල් ප්‍රවාහවල වෙනස්වීම් සහිත ගිවිසුම්, ව්‍යුත්පන්න නොවන දෙමුහුන් උපකරණයක කොටසකි. වෙනත් අවස්ථාවකදී මූල්‍ය නොවන විචල්‍ය සම්බන්ධයෙන් නම්, නිශ්චිත පොලී අනුපාතිකයකට, මූල්‍ය උපකරණ මිලකට, පාරිභෝගික මිලකට, විදේශ විනිමය අනුපාතිකයකට, මිල හෝ අනුපාත දර්ශකයකට, ණය ශ්‍රේණිගත කිරීමට/ණය දර්ශකය හෝ වෙනත් විචල්‍ය මත ගිවිසුම් මගින් නවීකරණය විය යුතුව තිබූ මුදල් ප්‍රවාහ සියල්ල හෝ ඇතැම් ඒවා ගිවිසුමෙහි එක් පාර්ශ්වයකට විශේෂ නොවන ලෙස තැබීමට බද්ධ ව්‍යුත්පන්න ඉවහල් වේ. මූල්‍ය උපකරණයකට සම්බන්ධ නමුත් ගිවිසුම් අනුව එකී උපකරණයක් ස්වාධීනව මාරු කළ හැකි හෝ එකී උපකරණයක් වෙනස් ප්‍රතිපාදනවලට සහිත නම් එය වෙනත් මූල්‍ය උපකරණයක් විනා බද්ධ ව්‍යුත්පන්නයක් නොවේ.

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ට අනුව ව්‍යුත්පන්න, වෙනත් ගිවිසුමක් හා බද්ධ වී තිබිය හැකිය. පහත පරිදි මූල්‍ය වගකීම් සහ මූල්‍ය නොවන ධාරක ගිවිසුම්වල බද්ධ ව්‍යුත්පන්න වෙන් වෙන් ව්‍යුත්පන්න ලෙස සමූහය විසින් සලකනු ලබයි.

- ධාරක ගිවිසුම, ලාභ/අලාභ මගින් සාධාරණ අගයට නොපැවතීම
- වෙනම ගිවිසුමක රඳවා තිබුණේ නම්, බද්ධ ව්‍යුත්පන්නයක කොන්දේසි, ව්‍යුත්පන්න නිර්නායක වලට අයත් වනු ඇත.
- බද්ධ ව්‍යුත්පන්නයක ආර්ථික ගුණාංග හා අවදානම්, ධාරක ගිවිසුමෙහි ආර්ථික ගුණාංග හා අවදානම්වලට සමීප සම්බන්ධයක් නොපවතී.

වාර්තා කරනු ලබන දිනට සමූහයට බද්ධ ව්‍යුත්පන්න නොපවතී.

**2.5.1.7 මූල්‍ය වත්කම් හා වගකීම් නැවත වර්ගීකරණය**

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ට අනුව මූල්‍ය වත්කම් ඒවායේ මූලික හඳුනාගැනීමෙන් අනතුරුව අන්පත් කර ගැනීම, ඉවතලීම හෝ ව්‍යාපාරික ක්‍රියාදාමයක් නැවතීම යනාදිය ඇතුළත්ව එවන් මූල්‍ය වත්කම් කළමනාකරණය කිරීම සඳහා ව්‍යාපාරික ආකෘතියක අරමුණ සමූහය විසින් වෙනස් කරනු ලබන දුර්ලභ අවස්ථාවලදී පමණක් හැර ඒවායේ මූලික හඳුනාගැනීමට පසුව නැවත වර්ගීකරණය නොකෙරෙයි.

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ප්‍රකාර නැවත වර්ගීකරණය කිරීම්වලට අවසර නොමැති හෙයින් මූල්‍ය වගකීම් නැවත වර්ගීකරණය නොකෙරෙයි.

**2.5.1.7.1 මූල්‍ය වත්කම් නැවත වර්ගීකරණය හා මිනීම**

**2.5.1.7.1.1 ලාභ/අලාභ මගින් සාධාරණ අගයට මූල්‍ය උපකරණ නැවත වර්ගීකරණ**

- වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය නැවත වර්ගීකරණ දිනට සාධාරණ අගය නව දළ ධාරණ අගය බවට පත් වෙයි. නව දළ ධාරණ අගය මත පදනම්ව සඵල පොලී අනුපාතිකය ගණනය කෙරෙයි. සාධාරණ අගයෙහි පසුකාලීන වෙනස්කම් වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලැබෙයි.
- ක්‍රමය පිරිවැය නැවත වර්ගීකරණ දිනට සාධාරණ අගය නව ධාරණ අගය බවට පත් වෙයි. නව දළ ධාරණ අගය මත පදනම්ව සඵල පොලී අනුපාතිකය ගණනය කෙරෙයි.

**2.5.1.7.1.2 වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මූල්‍ය උපකරණ නැවත වර්ගීකරණය**

- ලාභ/අලාභ මගින් සාධාරණ අගය වෙනත් විස්තීර්ණ ආදායම්හි සමුච්චිත ශේෂය, නැවත වර්ගීකරණ දිනට ලාභයට/අලාභයට නැවත වර්ගීකරණය කෙරෙයි.
- ක්‍රමය පිරිවැය මූල්‍ය වත්කම්, සාධාරණ අගයට නැවත වර්ගීකරණ කරයි. වෙනත් විස්තීර්ණ ආදායම් හි සමුච්චිත ශේෂය, ඉවත් කර නැවත වර්ගීකරණ දිනට සාධාරණ අගයට ගැලපීම් කරයි. ගලපන ලද අගය, ක්‍රමය පිරිවැය බවට පත් වෙයි.

මූලික හඳුනාගැනීමේදී තීරණය කරන ලද සඵල පොලී අනුපාතිකය හා දළ ධාරණ අගය, නැවත වර්ගීකරණ ප්‍රතිඵල ලෙස ගලපනු නොලබයි.

**2.5.1.7.1.3 ක්‍රමය පිරිවැයට මූල්‍ය උපකරණ නැවත වර්ගීකරණය**

- වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය වත්කම සාධාරණ අගයට යළි මනිනු ලබන අතර වෙනස වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලබයි. මූලික හඳුනාගැනීමේදී තීරණය කරනු ලබන සඵල පොලී අනුපාතික, නැවත වර්ගීකරණයෙහි ප්‍රතිඵල ලෙස සලකනු නොලබයි.
- ලාභ/අලාභ මගින් සාධාරණ අගය නැවත වර්ගීකරණ දිනට සාධාරණ අගය නව ධාරණ අගය බවට පත් වෙයි. ක්‍රමය පිරිවැය සහ ධාරණ අගය අතර වෙනස ලාභ සහ අලාභ ලෙස හඳුනාගනු ලැබෙයි.

වාර්තා කරනු ලබන කාලසීමාව සඳහා බැංකුව හා සමූහය විසින් කිසිදු මූල්‍යමය උපකරණ නැවත වර්ගීකරණය කිරීමක් සිදු නොවීණි.

**2.5.1.8 මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හඳුනා නොගැනීම**

**2.5.1.8.1 මූල්‍ය වත්කම්**

වත්කම මගින් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය ඉකුත් වී ඇති විට හෝ වත්කම වෙනත් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය සමූහය විසින් වෙනත් පාර්ශ්වයකට පවරා ඇති විට හෝ වත්කමෙහි සියලුම අවදානම් හා ප්‍රතිලාභ සමූහය විසින් සැලකිය යුතු මට්ටමකට වෙනත් පාර්ශ්වයකට පවරා හෝ සමූහය විසින් වත්කමට අදාළ සියලුම අවදානම් හා ලාභ සැලකිය යුතු මට්ටමකට රඳවාගෙන පවරා නොමැති මුත් වත්කමෙහි පාලනය පවරා ඇති විට, සමූහය විසින් මූල්‍ය වත්කමක් (හෝ අදාළ අවස්ථාවලදී මූල්‍ය වත්කමක කොටසක් හෝ සමාන මූල්‍ය වත්කම් කාණ්ඩයක කොටසක්) හඳුනාගනු නොලබයි.

මූල්‍ය වත්කම් හඳුනා නොගැනීම තුළ වත්කමක ධාරණ අගය (වත්කමක හඳුනා ගනු නොලබන කොටසට වෙන් කරන ලද ධාරණ අගය) සහ ලද මුදල්වල (ලද නව වත්කම් අඩු කිරීම නව වගකීම් ඇතුළත්ව) වෙනස සහ වෙනත් විස්තීර්ණ ආදායමෙහි හඳුනා ගන්නා ලද සමුච්චිත ලැබීම්/අලාභ, ලාභයට/අලාභයට හඳුනාගනු ලබයි.

කෙසේ වුවද ධාරණ අගයට වෙනස් විස්තීරණ ආදායම් හි නියම කරන ලද හිමිකම් ආයෝජන සුරැකුම් සම්බන්ධයෙන් වෙනත් විස්තීරණ ආදායම් හි හඳුනාගනු ලබන සමුච්චිත ලැබීම්/අලාභ, ශ්‍රී.ල.මු.ව.ප්‍ර. 9 අනුව එවන් සුරැකුම් හඳුනා ගැනීම මත ලාභයට/අලාභයට හඳුනාගනු නොලබයි. සමූහය විසින් ජනිත/රඳවාගනු ලැබූ මාරු කරන ලද මූල්‍ය වත්කම්වල පොලිය හඳුනාගනු නොලැබීමට හසු වන අතර වෙනත් වත්කමක්/වගකීමක් ලෙස හඳුනාගනු ලැබෙයි.

මූල්‍ය තත්වය පිළිබඳ වත්කම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති වත්කම් පවරනු ලබන ගනුදෙනුවලට සමූහය ඇතුළත් වන නමුත් මාරු කරන ලද වත්කම්වල සියලු අවදානම් සහ ප්‍රතිලාභ සියල්ල හෝ සැලකිය යුතු ප්‍රමාණයක් හෝ කොටසක් රඳවා ගනු ලබයි.

වත්කම මගින් මුදල් ප්‍රවාහ ලැබීමේ අයිතිය සමූහය විසින් වෙනත් පාර්ශ්වයකට පවරා ඇති විට හෝ මුදල් ප්‍රවාහ මුළුමනින්ම තෙවන පාර්ශ්වයකට ගෙවීමට බැඳීමක් ඇති කරගත් විට සමූහය විසින් වත්කමට අදාළ සියලුම අවදානම් හා ලාභ සැලකිය යුතු මට්ටමකට රඳවාගෙන හෝ පවරා නොමැති මුත් වත්කමෙහි පාලනය පවරා ඇති විට වත්කමෙහි කටයුතු සම්බන්ධයෙන් සමූහයේ සහභාගීත්වයේ ප්‍රමාණය අනුව අදාළ වත්කම හඳුනාගනු ලබයි. එබඳු අවස්ථාවලදී සමූහය විසින් ආශ්‍රිත වගකීමක් ද හඳුනාගනු ලබයි. සමූහය විසින් රඳවාගනු ලැබූ අයිතීන් හා වගකීම් පිළිබිඹු වන ආකාරයට පවරන ලද වත්කම් හා ආශ්‍රිත වගකීම් මනිනු ලබයි.

2.5.1.8.2 මූල්‍ය වගකීම්

වගකීම් යටතට ගැනෙන ගිවිසුම්ගත බැඳියාව ඉකුත් වී හෝ අවලංගු වී හෝ නිදහස් කර ඇති විට මූල්‍ය වගකීම් හඳුනාගැනීම සමූහය විසින් අත් හරිනු ලබයි.

2.5.1.9 මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් නවීකරණය

2.5.1.9.1 මූල්‍ය වත්කම්

මූල්‍ය වත්කම් පිළිබඳ කොන්දේසි නවීකරණය කෙරෙයි නම්, නවීකරණය කරන ලද වත්කම්වල මූල්‍ය ප්‍රවාහ සැලකිය යුතු ලෙස වෙනස් වන්නේදැයි සමූහය ඇගයීමට ලක් කරයි. මුදල් ප්‍රවාහ සැලකිය යුතු ලෙස වෙනස් වන්නේ නම්, මුල් මූල්‍ය වත්කමෙහි සිට මුදල් ප්‍රවාහවලට ඇති

ගිවිසුම්ගත අයිතීන් කල් ඉකුත් වී ඇති බවට සැලකෙයි. මෙහිදී හඳුනාගත් මුල් මූල්‍ය වත්කම් ඉවත් කර නව මූල්‍ය වත්කමක් සාධාරණ අගයට හඳුනාගනු ලබයි.

ශ්‍රී.ල.මු.ව.ප්‍ර. 9 ට අනුව, ක්‍රමාකාරී පිරිවැයට පවතින නවීකරණය වූ වත්කම්වල මූල්‍ය ප්‍රවාහ සැලකිය යුතු ලෙස වෙනස් නොවේ නම්, එකී නවීකරණය, හඳුනාගත් මූල්‍ය වත්කම් ඉවත් කිරීමකට තුඩු නොදෙයි.

මේ අවස්ථාවේදී මූල්‍ය වත්කම් දළ ධාරණ අගයට, සමූහය විසින් නැවත ගණනය කර එම දළ ධාරණ අගය ගැලපීම තුළින් ඇති වන ලාභය/අලාභය නවීකරණ ලාභය/අලාභය ලෙස ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගනී. ණයකරුගේ මූල්‍ය අපහසුතා හේතුවෙන් එවන් නවීකරණය කිරීමක් සිදුවන්නේ නම්, අදාළ ලාභය/අලාභය භානිකරණ පාඩු සමගින් ඉදිරිපත් කෙරෙයි. අනෙක් අවස්ථාවන්හිදී එය පොලී අදායමක් ලෙස ඉදිරිපත් කෙරෙයි.

2.5.1.9.2 මූල්‍ය වගකීම්

පවතින මූල්‍ය වගකීමක් එකී ණයකරුගේම වෙනත් මූල්‍ය වගකීමකින් ආදේශ වන විට, පවත්නා කොන්දේසි සැලකිය යුතු ලෙස වෙනස් වන්නේ නම් සහ පවතින වගකීමක කොන්දේසි සැලකිය යුතු ලෙස නවීකරණය වන්නේ නම්, එවන් හුවමාරු කිරීමක්/නවීකරණය කිරීමක් මුල් වගකීමෙහි ඉවත් කිරීමක් සිදුවන අතර එය නව වගකීමක් ලෙස හඳුනා ගැනෙයි. මෙහිදී නවීකරණය වූ කොන්දේසි මත පදනම් වූ නව මූල්‍ය වගකීමක් සාධාරණ අගයට හඳුනාගනු ලබයි. ඉවත් වූ මූල්‍ය වගකීමෙහි සහ නවීකරණය වූ කොන්දේසි සහිත නව මූල්‍ය වගකීමෙහි ධාරණ අගයෙහි වෙනස ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගනු ලබයි.

2.5.1.10 මූල්‍ය උපකරණ හිලවී කිරීම

හඳුනාගනු ලැබූ අගයන් හිලවී කිරීමට දැනට ක්‍රියාත්මක කළහැකි නීතිමය අයිතියක් වේ නම් පමණක් සහ ශුද්ධ පදනමක් මත පියවීමට හෝ එකවර වත්කම් උපලබ්ධිවීමට හෝ වගකීම් පියවීමට අරමුණක් වේ නම්, මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හිලවී කර ශුද්ධ අගය මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි වාර්තා කෙරෙයි. බැංකුව හා සමූහය විසින් වාර්තා කරනු ලබන කාලසීමාව තුළ කිසිදු මූල්‍ය උපකරණ හිලවී කිරීමක් සිදු නොකෙරුණි.

2.5.1.11 ක්‍රමාකාරී පිරිවැය සහ දළ ධාරණ අගය

මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වගකීමක ක්‍රමාකාරී පිරිවැය යනු මූලික හඳුනාගැනීමේ පිරිවැයෙන් මුල් ආපසු ගෙවීම් අඩුකර, මූලික අගය හා කල් පිරුණු අගය අතර වෙනස සඵල පොලී අනුපාත ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් ගණනය කළ සමුච්චිත ක්‍රමාකාරී එකතුකර හෝ අඩුකර මනිනු ලබන මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම්වල අගයයි. මූල්‍ය වත්කම්වලට අපේක්ෂිත ණය පාඩු දීමනා ද ගලපනු ලබයි.

මූල්‍ය වත්කමක දළ ධාරණ අගය වූ කලී, කිසියම් අපේක්ෂිත ණය පාඩු දීමනාවක් සඳහා ගැලපීමට ප්‍රථම මූල්‍ය වත්කමක ක්‍රමාකාරී පිරිවැයයි.

2.5.1.12 මූල්‍ය උපකරණවල සාධාරණ අගය

සාධාරණ අගයෙහි දූරාවලිය ඇතුළත්ව මූල්‍ය උපකරණවල සාධාරණ අගය මිනීම පිළිබඳ අංක 275 හා 410 යන පිටුවල සටහන් අංක 2.3 හි හා 56 හි දක්වා ඇත.

2.5.2 මූල්‍ය වත්කම් භානිකරණය

2.5.2.1 භානිකරණයෙහි කේවල තක්සේරුව

පෙර තීරණය කරන ලද සීමාවකට (වෙන් වෙන් වශයෙන් ගත්විට වැදගත් වන මූල්‍ය වත්කම්) වඩා ඉහළ මූල්‍ය වත්කම් සඳහා භානිකරණ පාඩුවක් සිදුවී ඇති බවට විෂයානුබද්ධ ඍෂි පවතී නම්, වත්කමෙහි ධාරණ අගය සහ අනාගත මුදල් ප්‍රවාහ (අනාගත අපේක්ෂිත ණය පාඩු ඉවත් කළ විට) වල තක්සේරුගත වත්මන් අගය අතර වෙනස, අලාභ අගය ලෙස මනිනු ලබයි.

සුරැකුම් ලෙස තබා ඇති මූල්‍ය වත්කම්වල තක්සේරුගත ඉදිරි මුදල් ප්‍රවාහවල වත්මන් අගය ගණනය කිරීම මගින් පූර්වාචරණය කිරීම හෝ නොකිරීම කෙසේ වුවද වත්කම අත්පත් කර ගැනීම හා විකිණීම සඳහා වන පිරිවැය අඩුකර පූර්වාචරණය කිරීමේ ප්‍රතිඵල ලෙස ඇති වන මුදල් ප්‍රවාහ පිළිබිඹු වේ. පිටු අංක 312 හි ඇති සටහන් අංක 21 (ඇ) මගින් කේවල භානිකරණ තක්සේරුව පිළිබඳ විස්තර දැක්වේ.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණය වර්තමානය කිරීමේ ආකාරය  
පූර්විකාව  
පාඨක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා කළමනාකරණ විශ්ලේෂණය

විවිධ වාර්තා සහ අපගේ නිර්දේශ කිරීමේ ආකෘතිය

පූර්විකාව



ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### 2.5.2.2 වෙන් වෙන්ව ගත් විට සැලකිය යුතු වෙන් වෙන්ව හානිකරණය නොවූ ණය

හානිකරණය නොවූ නමුත් වෙන් වෙන්ව ගත් විට සැලකිය යුතු ණය ආරම්භයේ පටන් සැලකිය යුතු ණය ක්ෂයවීම් තිබී ඇත්දැයි යන නිර්ණායක මත පදනම්ව 1 වන හෝ 2 වන අදියර යටතේ හානිකරණය සඳහා සාමූහිකව අගයනු ලබයි.

බැංකුවේ සැලකිය යුතු ණය අපහායනයන් සනිටුහන් කර ගැනීමේදී පහත නිර්ණායක සලකා බලනු ලබයි.

- දැනට පවතින මූල්‍ය උපකරණවල නවක ආරම්භයේදී දැනට පවතින කොන්දේසි හෝ අනුපාතිකවල මූලාරම්භයට වඩා ඇති සැලකිය යුතු වෙනස්කම්
- විශේෂිත මූල්‍ය උපකරණ හෝ සමාන මූල්‍ය උපකරණවල ණය අවදානම පිළිබඳ බාහිර වෙළඳපොළ දර්ශකවල සැලකිය යුතු වෙනස්කම්
- ණයකරුවෙකුගේ ණය/ගිණිකම් කොටස් උපකරණවල අගයෙහි වෙනස්කම් ආදී ණයකරුට සම්බන්ධ වෙනත් තොරතුරු
- ණයකරු සඳහා සත්‍ය/අපේක්ෂිත අභ්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීම හෝ අභ්‍යන්තර වශයෙන් ණය අවදානම ඇගයීමට යොදා ගනු ලබන වර්ගාත්මක ලකුණුවල පහත වැටීම.
- ණයකරුවෙකුට සිය බැඳියාවන් පියවීමට ඇති හැකියාවට සැලකිය යුතු බලපෑම් සිදු කරන දැනට පවතින හෝ ඉදිරියට පුරෝකථනය කළ අහිතකර ව්‍යාපාරික වෙනස්වීම්, මූල්‍ය හෝ ආර්ථික තත්ත්වයන්.
- ආදායමෙහි සත්‍ය හෝ අපේක්ෂිත අඩුවීම, මෙහෙයුම් අවදානම ඉහළයාම, කාරක ප්‍රාග්ධන හිඟය, වත්කමෙහි ගුණාත්මක බව අඩුවීම, තෝලනය ඉහළ යාම, ද්‍රවශීල කළමනාකාරිත්වයට අදාළ ගැටළු නිසා ණයකරුගේ මෙහෙයුම් ප්‍රතිඵල වල සත්‍ය හෝ අපේක්ෂිත සැලකිය යුතු වෙනස්වීම්
- එකම ණයකරුගේ වෙනත් මූල්‍ය උපකරණ මත ණය අවදානම සැලකිය යුතු ලෙස වර්ධනය වීම.
- ණය බැඳීම්වලට මුහුණදීමට ණයකරුවෙකු සතු හැකියාවෙහි සැලකිය යුතු වෙනස්වීම්වලට තුඩු දෙන ණයකරුගේ නියාමන, ආර්ථික හෝ තාක්ෂණික පරිසරයෙහි සිදුවන සත්‍ය හෝ අපේක්ෂිත සැලකිය යුතු අහිතකර වෙනස්වීම්

### 2.5.2.3 අපේක්ෂිත ණය පාඩු ප්‍රතිපත්තිය

2018 ජනවාරි 01 දින සිට ලාභ/අලාභ මගින් සාධාරණ අගයට රඳවා නොගත් වෙන් මූල්‍ය වත්කම් හා සියලුම ණය සඳහා අපේක්ෂිත ණය පාඩු දීමනා මෙම කොටසෙහි "මූල්‍ය උපකරණ" ලෙස දක්වා ඇති ණය බැඳීම් සහ මූල්‍ය ඇපකර ගිවිසුම් සමගින් බැංකුව විසින් වාර්තා කරනු ලැබ ඇත. ශ්‍රී.ල.මු.වා.ප්‍ර.9 යටතේ ගිණිකම් උපකරණ හානිකරණයට ලක් නොවේ.

ආරම්භයේ පටන් සැලකිය යුතු ණය අවදානම් වර්ධනයක් නොමැති වීමකදී හැර ණය පාඩු දීමනාව මාස 12 කට අපේක්ෂිත ණය පාඩු ලෙස ගණනය වෙයි. එසේ නොමැති වූ විට වත්කමක ජීවකාලය තුළ පැන නැගීමට ඉඩ ඇති ණය පාඩු මත පදනම්ව අපේක්ෂිත ණය පාඩු දීමනාව තීරණය වෙයි. ණය අවදානමෙහි සැලකිය යුතු වර්ධනයක් සිදුවී ඇත්දැයි යන්න තීරණය කිරීම සඳහා වූ බැංකුවේ ප්‍රතිපත්ති පිළිබඳ පිටු අංක 283 හි සටහන් අංක 2.5.2.7 හි දක්වා ඇත.

මාස 12 තුළ අපේක්ෂිත ණය පාඩු යනු වාර්තාකරනු ලබන දිනෙන් මාස 12 ක් තුළ මූල්‍ය උපකරණ මත පැහැර හැරීමේ සිදුවීම් මගින් අපේක්ෂිත ණය පාඩු මගින් නියෝජනය කරනු ලබන ජීවකාල අපේක්ෂිත ණය පාඩුවල කොටසකි. සලකනු ලබන මූල්‍ය උපකරණ කළඹේ ස්වභාවය මත පදනම්ව ජීවකාල අපේක්ෂිත ණය පාඩු සහ මාස 12 තුළ අපේක්ෂිත ණය පාඩු යන ද්විත්වයටම කේවල පදනම මත හෝ සාමූහික පදනම මත ගණනය කෙරෙයි.

මූල්‍ය උපකරණවල අවශේෂ ජීවකාලය පුරාවට ණය පැහැර හැරීම් සිදුවීමේ අවදානම වෙනස්වීම සලකා බලමින් බැංකුව විසින් සෑම වාර්තාකරණ කාලසීමාවක් අවසානයේදීම යම් මූල්‍ය උපකරණයකට ණය අවදානම මූලික හඳුනාගැනීමේ පටන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතිදැයි ඇගයීමක් කිරීමේ ප්‍රතිපත්තියක් ස්ථාපිත කර ඇත.

එබඳු ක්‍රියාවලි මත පදනම්ව බැංකුව විසින් 1 අදියර, 2 අදියර, 3 අදියර ලෙස ණය කාණ්ඩ ගත කරනු ලබයි.

#### 1 වන අදියර

- ණය පළමුව හඳුනාගනු ලැබූ විට බැංකුව විසින් මාස 12 තුළ අපේක්ෂිත ණය පාඩු මත පදනම් වූ දීමනාවක් හඳුනාගනු ලබයි. ණය අවදානම යහපත් වී ඇති විට සහ 2 වන අදියරෙන් ණය නැවත වර්ගීකරණය කර එම පහසුකම් 1 වන අදියරේ ණය වලට ඇතුළත් කරයි.

#### 2 වන අදියර

- ආරම්භයේ පටන් ණය අවදානමෙහි සැලකිය යුතු වර්ධනයක් පෙන්වනු ලබන විට බැංකුව විසින් ජීවකාල අපේක්ෂිත ණය පාඩු සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබයි. ණය අවදානම යහපත් වී 3 වන අදියරෙන් නැවත වර්ගීකරණය කර ණය පහසුකම් ද 2 වන අදියරේ ණය යටතට අයත් වේ.
- ගනුදෙනුකාර ගිවිසුම්ගත ගෙවීම් සිදු කළයුතු කාලසීමාව දින 30 ඉක්මවන අවස්ථාවලදී පහත 3 අදියර යටතේ වර්ගීකරණය කර ඇති ණය පහසුකම්වලදී හැර ශ්‍රී.ල.මු.වා.ප්‍ර.9 හි ප්‍රකාශිත උපකල්පනයට යටත්ව ලබාදෙන ණය පහසුකම්.

#### 3 වන අදියර

- ගනුදෙනුකාර ගිවිසුම්ගත ගෙවීම් සිදු කළයුතු කාලසීමාව දින 90 ඉක්මවන අවස්ථාවලදී ශ්‍රී.ල.මු.වා.ප්‍ර.9 හි ප්‍රකාශිත උපකල්පනවලට යටත් ණය පහසුකම්.
- දෙවරකට වඩා ප්‍රතිව්‍යුහගත කරන ලද සියළු ණය.
- සියලුම නැවත සැලසුම් කළ ණය.
- ශ්‍රී ලංකා මහ බැංකු නියාමන ප්‍රකාර අක්‍රීය ලෙස වර්ගීකරණය කරන ලද සියලු ණය පහසුකම්/ගනුදෙනුකරුවන්.
- ගනුදෙනුකරුවකුගේ හෝ උපකරණයක අවදානම් ශ්‍රේණිගත කිරීම, ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජ්‍යායතනයක් මගින් B+ දක්වා පහත දැමූ අවස්ථාවලදී සහ/හෝ බැංකුවල අභ්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය මාපාංක 2 කින් පහත දැමූ අවස්ථාවලදී.
- ණය පහසුකම්/ගනුදෙනුකාර ණය අවදානම් කැපී පෙනෙන ලෙස වර්ධනය (සටහන් අංක 2.5.2.7 වෙත යොමු වන්න).

මූල්‍ය වත්කම්, උදෙසා මුළු හිඟ මුදල හෝ ඉන් කොටසක් හෝ යළි අයකර ගැනීමට බැංකුව සතු සාධාරණ අපේක්ෂාවන් නොපවතින විටදී මූල්‍ය වත්කම් හි දළ ධාරණ අගය අඩු කෙරෙයි. මෙය මූල්‍ය වත්කම් (අර්ධ වශයෙන්) හඳුනාගැනීම අත්හැරීමක් යැයි සැලකේ.

### 2.5.2.4 අපේක්ෂිත ණය පාඩු ගණනය කිරීම

සඵල පොලී අනුපාතිකයට ආසන්න වට්ටම් අගයක් යොදාගෙන අපේක්ෂිත මුදල් හිඟය මිනීමට බැංකුව විසින් අපේක්ෂිත ණය පාඩු ගණනය කරනු ලබයි. මුදල් හිඟය යනු ගිවිසුම් අනුව ආයතනයකට ගෙවිය යුතු මුදල් ප්‍රවාහ හා ගිවිසුම ප්‍රකාර යම් ආයතනයක් විසින් ලබා ගැනීමට අපේක්ෂිත මුදල් ප්‍රවාහ අතර පරතරයයි.

අපේක්ෂිත ණය පාඩු ගණනය කිරීමේ යාන්ත්‍රණය පහත සඳහන් පරිදි සැකෙවින් දක්වා ඇති අතර ප්‍රධාන සාධක පහත පරිදි වේ.

- **පැහැරහැරීමේ සම්භාවිතය (PD)**  
මෙය වූ කලී යම් කාලසීමාවක් තුළ ණය ගෙවීම පැහැර හැරීමේ හැකියාව පිළිබඳ ඇස්තමේන්තුවයි. යම් ණය පහසුකමක් මීට පෙර හඳුනාගෙන නොතිබිණි නම් සහ තවමත් කළඹට අයත් නම්, ඇගයීමට බඳුන් වූ කාල පරිච්ඡේදය තුළ නිශ්චිත කාලසීමාවකදී පමණක් පැහැර හැරීම සිදුවිය හැකිය.
- **පැහැර හැරීමට නිරාවරණයවීම (EAD)**  
මෙය වූ කලී ගිවිසුම් මත හෝ වෙනත් හේතූන් මත මුල් මුදල සහ පොලිය ආපසු ගෙවීමද අතපසු වූ ගෙවීම්වල සමුච්චිත පොලිය ද ඇතුළුව වාර්තා කළ දිනට පසුව නිරාවරණයවීම්හි අපේක්ෂිත වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් ඉදිරි පැහැර හැරීම් දිනකදී නිරාවරණය වීමේ තක්සේරුවයි.
- **පැහැර හැරීමකදී සිදුවියහැකි පාඩුව (LGD)**  
මෙය වූ කලී යම් අවස්ථාවකදී පැහැර හැරීමක් සිදුවූ විටක උද්ගත වන පාඩුව ඇස්තමේන්තු කිරීමයි. කිසියම් පාර්ශ්වයක් ඇප සුරැකුම් උපලබ්ධිවීම් ද ඇතුළුව ණය හිමියන් විසින් ලබා ගැනීමට අපේක්ෂිත සහ ලබාගැනීමට නියමිත ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ අතර වෙනස මත එය පදනම් වේ. එය සාමාන්‍යයෙන් පැහැර හැරීමට නිරාවරණය වීමෙහි ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරනු ලබයි.

ඊට ප්‍රථම කාලසීමාවක් තුළ ඇරයුම් කිරීමට බැංකුව සතු වන නිතිමය අයිතියක් වේ නම් හැර ණය පාඩු තීරණය කරනු ලබන උපරිම කාලසීමාව, මූල්‍ය උපකරණයකට ගිවිසුම්ගත ජීව කාලයයි.

හානිකරණ පාඩු සහ මුදාහැරීම්, මූල්‍ය වත්කම්වල දළ ධාරණ අගයෙහි ගැලපීමක් ලෙස ගණනය කරනු ලබන අතර නවීකරණය මගින් ජනිත වූ අලාභ/ලැබීම් වලින් වෙන්කර හෙළිදරව් කරනු ලබයි.

අපේක්ෂිත ණය පාඩු ක්‍රමවේද යාන්ත්‍රණ පහත සැකෙවින් දක්වා ඇත.

#### 1 අදියර

- වාර්තා කරනු ලබන දිනෙන් පසුව එළඹෙන මාස 12 ක කාලසීමා තුළ පැවතිය හැකි මූල්‍ය උපකරණ මත ආපසු ගෙවීම් පැහැර හැරීම්වල ප්‍රතිඵල ලෙස ඇති වියහැකි අපේක්ෂිත ණය පාඩු, ජීව කාලය පුරා අපේක්ෂිත ණය පාඩුවල කොටසක් ලෙස මාස 12 ක් තුළ අපේක්ෂිත ණය පාඩු ගණනය කෙරෙයි. වාර්තා කරන දිනට පසුව එළඹෙන මාස 12 තුළ අපේක්ෂිත, පැහැර හැරීමේ සම්භාවිතාව පදනම් කරගෙන මාස 12 ක් තුළ අපේක්ෂිත ණය පාඩු ගණනය කරයි. එම අපේක්ෂිත මාස 12 ක් තුළ පැහැර හැරීමේ අවදානම් පැහැර හැරීම් නිරාවරණ පුරෝකථනයට යොදා ගනිමින් අපේක්ෂිත පැහැර හැරීම් නිසා ඇති වන අලාභය ගුණිත කර මුල් සඵල පොලී අනුපාතිකයට ආදේශකයක් ලෙස යොදා ගනු ලැබෙයි.

#### 2 අදියර

- ආරම්භයේ පටන් ණය අවදානමෙහි කැපීපෙනෙන වර්ධනයක් ණය මගින් පෙන්නුම් කර ඇති විට බැංකුව විසින් ජීව කාල අපේක්ෂිත ණය පාඩු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරයි. එහිදී අදාළ කරගනු ලබන යාන්ත්‍රණය ඉහත විස්තර කර ඇති කරුණු වලට සමාන වන නමුත් උපකරණයෙහි ජීව කාලය අරභයා පැහැර හැරීමේ සම්භාවිතාව සහ පැහැර හැරීම මත අලාභ තක්සේරු කෙරෙයි. මුල් සඵල පොලී අනුපාතිකය ආසන්න වශයෙන් සැලකීමෙන් අපේක්ෂිත මුදල් හිඟ වට්ටම් කෙරෙයි.

#### 3 අදියර

- හානිකරණය වී ඇතැයි සැලකෙන ණය සඳහා බැංකුව විසින් ජීවකාල අපේක්ෂිත ණය පාඩු හඳුනාගනු ලබයි. මෙම ක්‍රමවේදයේ, ණය පැහැර හැරීමේ සම්භාවිතාව 100% ලෙස සලකන අතර අනෙකුත් දෑ අදියර 2 වන්නම් සඳහා වූ ක්‍රමවේදයට සමාන වේ.

### 2.5.2.5 වෙනත් විස්තීරණ ආදායම් මගින් සාධාරණ අගයට මනින ලද ණය උපකරණ

වෙනත් විස්තීරණ ආදායම් හරහා සාධාරණ අගයට මනින ලද ණය උපකරණ සඳහා අපේක්ෂිත ණය පාඩු මගින් සාධාරණ අගයට

පවතින මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි මූල්‍ය වත්කම්වල ධාරණ අගයට අඩු නොකෙරෙයි. ඒ වෙනුවට ක්‍රමානුකූල පිරිවැයට වත්කම් අගය කිරීමෙන් ඇති වන වෙන් කිරීමට සමාන අගයක් සමුච්චිත හානිකරණ අගයක් ලෙස වෙනත් විස්තීරණ ආදායම්හි හඳුනාගනු ලබන අතර අදාළ අනෙක් සටහන ආදායම් ප්‍රකාශයට ගලපනු ලබයි. විස්තීරණ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගත් සමුච්චිත පාඩු වත්කම ඉවත් කිරීමේදී නැවත ආදායම් ප්‍රකාශයට ගලපනු ලබයි. වාර්තාකරණ කාලසීමාව තුළ හානිකරණයට භාජනය වූ වෙනත් විස්තීරණ ආදායම් හරහා සාධාරණ වටිනාකමට මනින ලද ණය උපකරණ කිසිවක් බැංකුව හා සමූහය සතු නොවේ.

### 2.5.2.6 ප්‍රක්ෂේපිත තොරතුරු

අපේක්ෂිත ණය පාඩු ආකෘතියේ දී බැංකුව විසින් ආර්ථික සාධක ලෙස පහත සඳහන් ආකාරයේ පුළුල් පරාසයක ප්‍රක්ෂේපිත තොරතුරු මත රඳා පවතී.

- දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගය
- විරැකියා අනුපාත
- උද්ධමනය අනුපාත
- විනිමය හුවමාරු අනුපාතික
- පොලී අනුපාත

අපේක්ෂිත ණය පාඩු ගණනය කිරීම සඳහා උපයෝගී කරගනු ලබන යෙදවුම් සහ ආකෘති සෑම විටකම මූල්‍ය ප්‍රකාශනයෙහි දිනට වෙළඳපළ හැසිරෙන ආකාරය මුළුමනින්ම ග්‍රහණය කරගනු නොලැබීය. මෙය පිළිබිඹු කිරීම සඳහා එවන් සැලකිය යුතු වෙනස්වීම් පවතින අවස්ථාවලදී තාවකාලික ගැලපුම් ලෙස ප්‍රමාණාත්මක ගැලපුම් සිදුකරයි.

### 2.5.2.7 ණය අවදානම සැලකිය යුතු ලෙස වර්ධනය වීම

යම් උපකරණයක් හා උපකරණ කළඹක් මාස 12 අපේක්ෂිත ණය පාඩු හෝ ජීවකාල අපේක්ෂිත ණය පාඩු සඳහා බඳුන්වී දැයි තීරණය කරගනු පිණිස අපේක්ෂිත ණය පාඩු යටතට ගැනෙන සියලු වත්කම් බැංකුව විසින් අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබයි. මූලික හඳුනා ගැනීමේ පටන් ණය අවදානමෙහි සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇත්දැයි සමූහය විසින් තක්සේරු කරනු ලබයි. අනවශ්‍ය පිරිවැයක් හෝ පරිශ්‍රමයක් රහිතව උපයෝජ්‍ය හා අදාළ වන සහය වන පිළිගත හැකි තොරතුරු බැංකුව විසින් සලකා බලනු

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපරේ නිරවසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
ආර්ථික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු, මූල්‍ය වාර්තා, පාලනය, කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය, අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය, පූර්විකාව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ලැබෙයි. බැංකුවේ ඓතිහාසික කරුණු හා ප්‍රක්ෂේපිත තොරතුරු ඇතුළුව විශේෂඥ ණය තක්සේරු මත පදනම් වූ ප්‍රමාණාත්මක හා ගුණාත්මක විස්තර විශ්ලේෂණ මීට ඇතුළත්ය. ඒ අනුව, පහත සඳහන් නිර්ණායක වලින් එකක් හෝ සපුරාලන ලද විට ණය අවදානම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව බැංකුව විසින් සලකනු ලබයි.

- ගෙවීමට නියමිතව දින 30 ඉක්මවූ ගනුදෙනුකාර ගිවිසුම්ගත ගෙවීම්.
- බාහිර ණය වර්ගීකරණ නියෝජිතයන්ගෙන් මගින් ගනුදෙනුකාර/උපකරණයක අවදානම් ශ්‍රේණිගත කිරීම B+ දක්වා පහත දමා ඇති විටක.
- ප්‍රතිව්‍යුහගත පහසුකම්.
- ගනුදෙනුකරුවෙකු/පහසුකමක් නිරීක්ෂක ලැයිස්තුවට මාරු කිරීම ආදී වත්කමක ණය අවදානම සැලකිය යුතු ලෙස වර්ධනය කරනු ලබන ද්විතීයික ගුණාත්මක දර්ශක.
- සාධාරණ හා එකඟවිය හැකි ඉදිරි ආර්ථික කොන්දේසි පිළිබඳ පුරෝකථන ගනුදෙනුකරුවන්/ගනුදෙනුකාර කණ්ඩායම්, කළමි හෝ උපකරණවලට සෘජුවම බලපාන අවස්ථාවලදී.
- භූගෝලීය පිහිටීම හෝ ස්වභාවික විපත් ආශ්‍රිතව ඇති වන කැපී පෙනෙන වෙනස්වීම් මගින් ගනුදෙනුකරුවකුගේ/ගනුදෙනුකාර කණ්ඩායම හෝ උපකරණයක කාර්යසාධනය කෙරෙහි සෘජුවම බලපාන අවස්ථාවලදී.
- ඇප සුරැකුම් වල අගය සැලකිය යුතු ලෙස අඩු වූ විට/එය උපලබ්ධිවීමේ හැකියාව අවිනිශ්චිත වූ විට.
- ගනුදෙනුකරුවකු නීතිමය බේරුම් කිරීමකට යටත් වන විට/එය ණය පහසුකම්වල කාර්යසාධනයට සැලකිය යුතු ලෙස බලපාන විට.
- ආයතනික ගනුදෙනුකරුවන්ගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නිරතුරුව වෙනස්වීමට හාජනය වන විට.
- මුල් අවස්ථාවේදී එකඟ වූ දින පටන් වසර 2 කින් හෝ ඊට වැඩි කාල සීමාවකින් ව්‍යාපාරික මෙහෙයුම්/ව්‍යාපෘති ආරම්භය කල්යෑම.
- ගෙවීම් සඳහා ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීම, ගෙවීම් විලම්භනය, ගිවිසුම් අත්හැරීම යනාදිය මගින් සහන ලබාදීමට හේතු වන ආකාරයේ කොන්දේසි වෙනස්වීම
- ගනුදෙනුකරු මියගිය විට/බුන්වත් වූ විට
- ගනුදෙනුකරු හා සම්බන්ධවීමට හෝ ගනුදෙනුකරු සොයා ගැනීමට බැංකුව අපොහොසත් වන අවස්ථාවලදී.

- පෙර වර්ෂය හා සසඳන විට ගනුදෙනුකරුගේ බදු පෙර ලාභය සහ/හෝ පිරිවැටුම 50% කින් අඩු වන අවස්ථාවලදී
- පෙර වර්ෂය හා සසඳනවිට ශුද්ධ වටිනාකම 25% කට වඩා ඉහළ ප්‍රතිශතයකින් පහළ ගිය අවස්ථාවලදී

### 2.5.2.8 ණය හානිකරණය වූ හා පැහැර හැරී වත්කම් පිළිබඳ නිර්වචනය

පහත සඳහන් අවස්ථාවලදී සමූහය විසින් වෙනත් ගනුදෙනුකරුවන් ලබා දෙන ණය හා අත්තිකාරම් පැහැර හැරීම් ලෙස සලකනු ලබයි.

සුරැකුම් උපලබ්ධි කිරීම (සුරැකුම් කිසිවක් රඳවාගෙන ඇත්නම්) ආදී ක්‍රියාමාර්ග වලට යොමුවීම හැර ණයකරු විසින් අදාළ බැඳීම් මුළුමනින්ම ගෙවීමට අපොහොසත් අවස්ථාවලදී හෝ

ණයකරු තම ගිවිසුම්ගත ගෙවීම් කළ යුතු දිනය ඉක්මවා දින 90 ක් ඉකුත් වී තිබීම.

වැඩිමහත් වශයෙන්, සමූහය විසින් යම් ආයෝජනයකට පවරා ඇති බාහිර ණය ශ්‍රේණිගත කිරීම, පැහැර හැරීමක් වන විට 3 වන අදියර යටතේ මූල්‍ය ආයෝජන වර්ගීකරණය කරනු ලබයි.

### 2.5.3 දේපළ, පිරියත හා උපකරණ

දේපළ, පිරියත හා උපකරණ පිළිබඳ විස්තර පිටු අංක 325 හි සටහන් අංක 26 මගින් දැක්වේ.

#### 2.5.3.1 ක්‍ෂයවීම්

පිටු අංක 325 දක්වා ඇති සටහන් අංක 26 යටතේ ක්‍ෂයවීම් තොරතුරු දැක්වේ.

#### 2.5.3.2 ණය ගැනීමේ පිරිවැය

ණය ගැනීමේ පිරිවැය පිළිබඳ ල.ගි.ප්‍ර.23 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් ප්‍රකාර සුදුසුකම් ලබන වත්කමෙහි අත්පත් කර ගැනීම, ඉදිකිරීම් හෝ නිෂ්පාදනය අදාළව සෘජුව හඳුනාගත හැකි ණය පිරිවැය වත්කමෙහි පිරිවැයෙන් කොටසක් ලෙස ප්‍රාග්ධනිත කරනු ලබයි. අපේක්ෂිත භාවිතාව හෝ විකිණීම සඳහා සූදානම් කිරීමේදී සැලකිය යුතු කාලසීමාවක් ගතවන වත්කම්, සුදුසුකම් ලබන වත්කම් නම් වේ. අනෙකුත් ණය ගැනීමේ පිරිවැය එම පිරිවැය හටගන්නා කාලසීමාව තුළ ඇති ලාභයට හෝ අලාභය මත හඳුනාගනී. වාර්තා කරන ලද කාලසීමාව තුළ බැංකුව හා සමූහය විසින් කිසිදු ණය ගැනීමේ පිරිවැයක් ප්‍රාග්ධනිත නොකරන ලදී.

### 2.5.4 අස්පාශ්‍ය වත්කම්

අස්පාශ්‍ය වත්කම් පිළිබඳ විස්තර පිටු අංක 334 හි සටහන් අංක 29 මගින් දැක්වේ.

### 2.5.5 මූල්‍ය නොවන වත්කම් හානිකරණය

සෑම වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසානයේදීම විලම්බිත බදු වත්කම් නොවන වත්කම් හානිකරණය වූ බවට කිසියම් හෝ සළකුණක් ඇත්දැයි සමූහය විසින් අගයනු ලබයි. එබඳු හැඟවීමක් ඇත්නම් හෝ වත්කමක් සඳහා වාර්ෂික හානිකරණ පරීක්ෂාවක් සිදුකිරීම අවශ්‍ය වන්නේ නම්, සමූහය විසින් වත්කමෙන් නැවත අයකරගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරනු ලැබේ. වත්කමක ධාරණ අගය එහි නැවත අයකරගත හැකි වටිනාකම ඉක්මවයි නම්, එම වත්කම හානිකරණය වී ඇතැයි සලකනු ලබන අතර, වත්කමේ ධාරණ අගය එහි නැවත අයකරගත හැකි වටිනාකම අඩු කරයි.

### 2.5.6 විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම්

#### 2.5.6.1 නිර්වචිත විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම්

##### 2.5.6.1.1 සේවක විශ්‍රාම අරමුදල - I

1995 ඔක්තෝබර් 01 දිනට ප්‍රථම බැංකුවට බැඳුණු ස්ථිර කාර්යමණ්ඩල සාමාජිකයින් සඳහා නිර්වචිත විශ්‍රාම සැලසුම් ක්‍රමයක් බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මේ සඳහා වෙනම පාලනය කෙරෙන අරමුදලක් වෙත බැංකුව විසින් සාමාජිකයන්ගේ දායකත්වය ලබාදෙනු ලබයි. පුරෝකථන එක ණය පිට ගණක තක්සේරු කිරීමේ ක්‍රමය භාවිතා කරමින් නිර්වචිත විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම යටතේ ප්‍රතිලාභ සැපයීමේ පිරිවැය වෙත වෙනම තීරණය කරනු ලබයි. ජීවගණක ලාභ හා අලාභ ඒවා ඇතිවන කාලපරිච්ඡේදය තුළ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ වාර්තා කරනු ලබයි.

නිර්වචිත ප්‍රතිලාභ වත්කම් හෝ වගකීම්, මින් පෙර හඳුනා නොගත් අතීත සේවා පිරිවැය හා බැඳීම් පියවීමට සෘජුවම අවශ්‍ය කෙරෙන සැලසුම් වත්කම්වල සාධාරණ අගය හා මින් පෙර හඳුනා නොගත් ජීව ගණක අලාභ අඩු කළ පසුව එළඹෙන නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්හි වත්මන් අගය ලෙස ගණනය කෙරේ. නිර්වචිත ප්‍රතිලාභ වගකීමෙහි අගය, බැංකුව විසින් දරනු ලබන අතර, ලාභ හෝ අලාභ යටතේ වාර්තා කරනු ලබයි. යම් වත්කමක අගය කිසියම් ජීව ගණක අලාභයක් සහ මින් පෙර හඳුනා නොගත් පැරණි සේවා පිරිවැය හා විශ්‍රාම සැලසුමට අදාළ ඉදිරි දායකත්ව මුදල් අඩු

කිරීමක් හෝ ආර්ථික ප්‍රතිලාභයක වත්මන් අගය යනාදියෙහි ඓක්‍යයට, සීමා වෙයි.

වෘත්තීමය ජීවගණක සමාගමක් වන සී/ස ජීවගණක හා කළමනාකරණ උපදේශක පෞද්ගලික සමාගමෙහි එම්. පුප්‍රලානාදන් මහතා විසින් 2021 දෙසැම්බර් 31 දිනට නවතම ජීවගණක ඇගයීමක් සිදුකරන ලදී.

2021 දෙසැම්බර් 31 දිනට යෙදුණු ඇගයීමේදී යොදා ගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත පරිදි වේ.

පොළී/වට්ටම් අනුපාතය (වාර්ෂිකව)	11.50 %
ජීවන වියදම් දීමනාවේ ඉහළයාම (වාර්ෂිකව)	5.50 %
මූලික වැටුප් සාමාන්‍යයෙහි ඉහළයාම (වාර්ෂිකව)	8.00%

විශ්‍රාම අරමුදලෙහි වත්කම්, බැංකුවේ වත්කම් වලින් වෙන්ව පවත්වාගෙන යනු ලබන අතර, භාරකාර අරමුදලෙහි ප්‍රතිපාදන අනුව භාරකරුවන් විසින් ස්වාධීනව පරිපාලනය කරනු ලැබෙයි. එමෙන්ම එය ස්වාධීන බාහිර විගණකවරුන්ගේ වාර්ෂික විගණනයට භාජනය වේ. සේවක විශ්‍රාම අරමුදල් - I හි මූල්‍ය ප්‍රකාශන මෙන්ම විගණන වාර්තාවද සභාගත කිරීමෙන් අනතුරුව භාරකාර මණ්ඩලය හා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ලබයි. අරමුදල් සැපයීම, ප්‍රශස්ත මට්ටමින් සිදුවන බවට වගබලා ගැනීමට බැංකුව බැඳී සිටින බැවින් මෙකී මූල්‍ය ප්‍රකාශන සහ විගණන වාර්තාව ද බැංකුවේ හෙළිදරව් කිරීම් වලදී සමාලෝචනයට ඉදිරිපත් කෙරෙයි. මෙම අරමුදලට දායක වූ සාමාජිකයෙකුගේ දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප මාසිකව ගෙවනු ලබයි.

සේවක විශ්‍රාම අරමුදල - I පිළිබඳ විස්තර පිටු අංක 347 සිට 350 දක්වා සටහන් අංක 38 (අ) 1 හි දැක්වේ.

ජීවගණක ඇගයීම සිදු කළ වහාම අරමුදල් නොයෙදූ පසුගිය සේවා පිරිවැය වෙනත් විස්තීරණ ආදායම් යටතේ හඳුනාගනු ලබයි. 2021 දෙසැම්බර් 31 දිනට රු. මිලියන 4,921.4 ක අතීත සේවා පිරිවැය හිගයක් ජීවගණක ඇගයීම් තක්සේරුවෙහි ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන අතර, එය මුළුමනින්ම ප්‍රතිපාදනය කර ඇත. අරමුදල් නොයෙදූ විශ්‍රාම වගකීමෙහි විස්තර පිටු අංක 347 සිට 350 දක්වා සටහන් අංක 38 (අ) 1 හි දැක්වා ඇත.

**2.5.6.1.2 සේවක විශ්‍රාම අරමුදල - II**

1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඉන් අනතුරුව බැංකු සේවයට බැඳුණු ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා, බැංකුව විසින් අදාළ සාමාජිකයාගේ මාසික දළ වැටුපින් 12% ක දායකත්වයක් වෙන්ම පාලනය වන අරමුදලක් වෙත මාසිකව දායක කළ යුතු වන නිර්වචිත විශ්‍රාම ප්‍රතිලාභ සැලසුමක් බැංකුව විසින් ස්ථාපනය කර මෙහෙයවනු ලබයි.

පුරෝකථන ඒකක ප්‍රතිලාභ, ජීවදත්ත ඇගයීම් ක්‍රමයක් භාවිත කරමින් නිශ්චිත ප්‍රතිලාභ විශ්‍රාම සැලසුම් යටතේ ප්‍රතිලාභ සැපයීමේ පිරිවැය වෙන්ම තීරණය කරනු ලබයි. ආයු ගණනයෙන් ඇති වූ ලාභ හා පාඩු, ඒවා පැන නගිනු ලබන කාලපරිච්ඡේදය තුළ වෙනත් විස්තීරණ ආදායම් යටතේ හඳුනාගනු ලබයි.

නිර්වචිත ප්‍රතිලාභ වත්කම් හෝ වගකීම්, මින් පෙර හඳුනා නොගත් අතීත සේවා පිරිවැය හා බැඳීම් පියවීමට සෘජුවම අවශ්‍ය කෙරෙන සැලසුම් වත්කම්වල සාධාරණ අගය හා මින් පෙර හඳුනා නොගත් ජීවගණක අලාභ අඩු කළ පසුව එළඹෙන නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්හි වත්මන් අගය ලෙස ගණනය කෙරේ. නිර්වචිත ප්‍රතිලාභ වගකීමෙහි අගය, බැංකුව විසින් දරනු ලබන අතර, ලාභ හෝ අලාභ යටතේ වාර්තා කරනු ලබයි. යම් වත්කමක අගය කිසියම් ජීවගණක අලාභයක් සහ මින් පෙර හඳුනා නොගත් පැරණි සේවා පිරිවැය හා විශ්‍රාම සැලසුමට අදාළ ඉදිරි දායකත්ව මුදල් අඩු කිරීමක් හෝ ආර්ථික ප්‍රතිලාභයක වත්මන් අගය යනාදියෙහි ඓක්‍යයට, සීමා වෙයි.

වෘත්තීමය ජීවගණක සමාගමක් වන සී/ස ජීවගණක හා කළමනාකරණ උපදේශක පෞද්ගලික සමාගමෙහි එම්.පුප්‍රලානාදන් මහතා විසින් 2021 දෙසැම්බර් 31 දිනට නවතම ජීවගණක ඇගයීමක් සිදුකරන ලදී.

2021 දෙසැම්බර් 31 දිනට යෙදුණු ඇගයීමේදී යොදා ගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත පරිදි වේ.

පොළී/වට්ටම් අනුපාතය (වාර්ෂිකව)	11.50 %
ජීවන වියදම් දීමනාවේ ඉහළයාම (වාර්ෂිකව)	5.50 %
මූලික වැටුප් සාමාන්‍යයෙහි ඉහළයාම (වාර්ෂිකව)	8.00%

විශ්‍රාම අරමුදලෙහි වත්කම්, බැංකුවේ වත්කම් වලින් වෙන්ව පවත්වාගෙන යනු ලබන අතර, භාරකාර අරමුදලෙහි ප්‍රතිපාදන අනුව භාරකරුවන් විසින් ස්වාධීනව පරිපාලනය කරනු ලැබෙයි. එමෙන්ම එය ස්වාධීන බාහිර විගණකවරුන්ගේ වාර්ෂික විගණනයට භාජනය වේ. සේවක විශ්‍රාම අරමුදල - II හි මූල්‍ය ප්‍රකාශන මෙන්ම විගණන වාර්තාවද සභාගත කිරීමෙන් අනතුරුව භාරකාර මණ්ඩලය හා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ලබයි. අරමුදල් සැපයීම, ප්‍රශස්ත මට්ටමින් සිදුවන බවට වගබලා ගැනීමට බැංකුව බැඳී සිටින බැවින් මෙකී මූල්‍ය ප්‍රකාශන සහ විගණන වාර්තාව ද බැංකුවේ හෙළිදරව් කිරීම් වලදී සමාලෝචනයට ඉදිරිපත් කෙරෙයි. මෙම අරමුදලට දායක වූ සාමාජිකයෙකුගේ දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප මාසිකව ගෙවනු ලබයි.

සේවක විශ්‍රාම අරමුදල - II හි විස්තර පිටු අංක 350 - 353 හි සටහන් අංක 38 (අ) 2 මගින් දැක්වේ.

ජීවගණක ඇගයීම සිදු කළ වහාම අරමුදල් නොයෙදූ පසුගිය සේවා පිරිවැය වෙනත් විස්තීරණ ආදායම් යටතේ හඳුනාගනු ලබයි. 2021 දෙසැම්බර් 31 දිනට රු.මි.397.7 ක අතීත සේවා පිරිවැය අතිරික්තයක් ජීවගණක ඇගයීම් තක්සේරුවෙහි ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන අතර, එය මුළුමනින්ම හඳුනාගෙන ඇත. විශ්‍රාම අරමුදල - II ට අතිරික්තව ගෙවීම් විස්තර පිටු අංක 350 සිට 353 දක්වා සටහන් අංක 38 (අ)2 හි දක්වා ඇත.

**2.5.6.1.3 වැන්දඹු හා අනන්දරු විශ්‍රාම අරමුදල**

2013 දෙසැම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි බැංකුව විසින් සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II හි සාමාජිකයන් වෙනුවෙන් වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන ලදී. සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II හි සාමාජිකයින්හට ඔවුන්ගේ කැමැත්ත අනුව වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අවස්ථාව ඇත. බැංකුව විසින් මෙම අරමුදල සඳහා දායක නොවන අතර බැංකු සේවකයන් විසින් ඔවුන්ගේ මූලික වැටුපින් 5% ක් මාසිකව දායක මුදල් ලෙස ගෙවනු ලබයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### 2.5.6.2 විශ්‍රාම පාරිතෝෂික

සේවක විශ්‍රාම වැටුප් II යෝජනා ක්‍රමය ස්ථාපිත කිරීමත් සමග 1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඉන් පසුව බැංකු සේවයට බැඳුණු සේවකයින් සේවක විශ්‍රාම වැටුප් II යෝජනා ක්‍රමයට ඇතුළත් වේ. එහෙයින් ඔවුන් සේවා පාරිතෝෂික ක්‍රමය යටතේ හිමිවන අයිතීන් හා වරප්‍රසාද සඳහා හිමිකම් නොකියයි. කෙසේ වුවද, මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා අවම වශයෙන් මාස 120 ක අඛණ්ඩ සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුව පවතී. එහෙයින් වසර 10 ක සේවා කාලය සම්පූර්ණ කිරීමට පෙර විශ්‍රාම යනු ලබන හෝ විශ්‍රාම යාම හැරුණු කොට වෙනත් හේතු මත වසර 05 කට පසු සේවා කාලය අවසන් වන සේවකයින්හට 1983 අංක 12 දරණ පාරිතෝෂික දීමනා ගෙවීමේ පනත යටතේ සේවාවසාන පාරිතෝෂික දීමනා හිමිකර ගැනීමේ අවස්ථාව හිමි වේ. මේ යටතේ සිය සේවය අවසන් කරන ලද මූල්‍ය වර්ෂයේ අවසන් මාසය සඳහා ගෙවන ලද දළ වැටුප මෙන් මාස 1/2 ක අනුපාතයක් යටතේ අඛණ්ඩ සේවයේ නියැළුණු සෑම වසරක් වෙනුවෙන්ම පාරිතෝෂික දීමනා ගෙවනු ලබයි.

කළමනාකාරිත්වයේ අදහස හා පසුගිය අන්දැකීම්වලට අනුව එබඳු සිදුවීමක් ඇතිවීමේ සම්භාවිතාවය විරලය. වාර්තා කරන දිනට සැලකිය යුතු වගකීමක් වාර්තා නොවුනහොත්, සේවා පාරිතෝෂික සඳහා මූල්‍ය ප්‍රකාශයෙහි ප්‍රතිපාදන වෙන් කරනු නොලබයි. 1983 අංක 12 දරණ සේවා පාරිතෝෂික ගෙවීමේ පනත යටතේ ඉහත දැක්වූ අන්දමේ සිදුවීමක් මත සේවකයෙකුහට සේවා පාරිතෝෂික ගෙවීම සිදු කළහොත්, එය ගෙවූ වර්ෂයේ ආදායම් ප්‍රකාශයෙහි පාරිතෝෂික වියදමක් ලෙස හඳුනාගනු ලබයි.

### 2.5.6.3 විශ්‍රාමික සේවක වෛද්‍ය ප්‍රතිලාභ

විශ්‍රාමික සේවකයින් වෙනුවෙන් බැංකුව විසින් දායකත්ව වෛද්‍යාධාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යනු ලබයි. මේ සැලසුම යටතේ ඇති වත්කම් බැංකුවේ සෙසු වත්කම් වලින් ස්වාධීනව පවත්වා ගෙන යනු ලබන අතර, එම අරමුදලෙහි භාරකාර ඔප්පුවෙහි ප්‍රතිපාදන ප්‍රකාර බැංකුවේ කළමනාකාරිත්වය හා විශ්‍රාමිකයින් නියෝජනය කරනු ලබන කළමනාකාර/භාරකාර මණ්ඩලයක් මගින් පරිපාලනය කරනු ලබයි. ප්‍රක්ෂේපිත ඒකක භාර ජීවගණක ඇගයීම් ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් නිශ්චිත ප්‍රතිලාභ සැලසුම යටතේ ප්‍රතිලාභ ලබාදීමේ පිරිවැය තීරණය කෙරෙයි. ජීවගණක ලාභ හා අලාභ එම අගයන් පැවති කාලසීමාවට අදාළ වෙනත් විස්තීරණ ආදායම්වල හඳුනාගනු ලැබේ.

වරින් වර සිදු කරනු ලබන ජීවගණක නිර්දේශ මත බැංකුවේ කළමනාකාරිත්වය විසින් තීරණය කරනු ලබන මුදල් ප්‍රමාණය බැංකුව විසින් දායකත්ව වෛද්‍යාධාර සැලසුම් ක්‍රමය වෙත දායක කරනු ලබයි. ඒ අනුව 2021 වර්ෂයේ ලාභයෙන් රුපියල් මිලියන 196.5 ක් මේ සඳහා ප්‍රතිපාදනය කර ඇත.

වෘත්තීමය ජීවගණක සමාගමක් වන සී/ස ජීවගණක හා කළමනාකරණ උපදේශක පෞද්ගලික සමාගමෙහි එම්.පුපලානාදන් මහතා විසින් 2021 දෙසැම්බර් 31 දිනට නවතම ජීවගණක ඇගයීමක් සිදුකරන ලදී.

2021 දෙසැම්බර් 31 දිනට යෙදුණු ඇගයීමේදී යොදාගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත පරිදි වේ.

පොලී/වට්ටම් අනුපාතය (වාර්ෂිකව)	11.50 %
වෛද්‍ය පිරිවැය උද්ධමන අනුපාතය (වාර්ෂිකව)	7.00 %

විශ්‍රාම අරමුදලෙහි වත්කම්, බැංකුවේ වත්කම්වලින් වෙන්ව පවත්වාගෙන යනු ලබන අතර, භාරකාර අරමුදලෙහි ප්‍රතිපාදන අනුව භාරකරුවන් විසින් ස්වාධීනව පරිපාලනය කෙරෙනු ලැබෙයි. එමෙන්ම එය ස්වාධීන බාහිර විගණකවරුන්ගේ වාර්ෂික විගණනයට භාජනය වේ.

විශ්‍රාමික සේවක වෛද්‍ය ප්‍රතිලාභ පිළිබඳ විස්තර පිටු අංක 353 හි සටහන් අංක 38 (අ) 3 මගින් දැක්වේ.

ජීවගණක ඇගයීම් සිදුකළ වහාම අරමුදල් නොයෙදූ පසුගිය සේවා පිරිවැය වෙනත් විස්තීරණ ආදායම් යටතේ හඳුනාගනු ලබයි. 2021 දෙසැම්බර් 31 දිනට රු.මි. 3669.3 ක අතීත සේවා පිරිවැය හිඟයක් ජීවගණක ඇගයීම් තක්සේරුවෙහි ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන අතර, එය මුළුමනින් ප්‍රතිපාදනය කර ඇත. අරමුදල් නොයෙදූ විශ්‍රාම වගකීමෙහි විස්තර පිටු අංක 353 - 355 හි සටහන් අංක 38 (අ) 3 හි දක්වා ඇත.

### 2.5.6.4 නිර්වචිත දායකත්ව සැලසුම්

නිර්වචිත දායකත්ව සැලසුම් පිළිබඳ විස්තර පිටු අංක 296 හි සටහන් අංක 11 මගින් දැක්වේ.

### 2.5.7 වෙනත් වගකීම්

වෙනත් වගකීම් පිළිබඳ විස්තර පිටු අංක 358 හි සටහන් අංක 41 මගින් දැක්වේ.

### 2.5.8 ප්‍රතිපාදන

අතීත සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස සමූහය හමුවේ ප්‍රවර්තන බැඳීමක් (තෛතික හෝ සම්මුතික) ඇති වීම හා එකී බැඳීම පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ වලින් යුතු සම්පත් පිටතට ගලායාම අවශ්‍යවීම හවා වන විටක සහ බැඳීම් ප්‍රමාණයෙහි විශ්වසනීය ඇස්තමේන්තුවක් කළ හැකි විටකදී ප්‍රතිපාදන හඳුනාගනු ලබයි. කිසියම් ප්‍රතිපාදනයකට අදාළ වියදම්, ආදායම් ප්‍රකාශයෙහි දක්වනු ලබන්නේ කිසියම් ප්‍රතිපූරණයක් වේ නම් එය අඩු කිරීමෙන් අනතුරුවේය.

#### 2.5.8.1 වංචා සහගතව මුදල් ආපසු ගැනීම් වෙනුවෙන් සිදුකළ ප්‍රතිපාදන

2021 දෙසැම්බර් 31 දිනට හඳුනාගනු ලැබූ වංචා සහගත මුදල් ආපසු ගැනීම්වලට අදාළ මුළු වටිනාකම රු.මිලියන 96.5 ක් විය. වංචා සහගතව මුදල් ආපසු ගැනීම් ශේෂය වෙනුවෙන් 2021.12.31 දිනට රු.මිලියන 73.5 ක ප්‍රතිපාදන වෙන් කර ඇත. රක්ෂණාවරණ මගින් රු.මි. 15ක සහන දීමනා හිමි වීණි.

#### 2.5.9 අසම්භාව්‍ය වගකීම් හා බැඳියාවන්

මේ යටතට බැංකු ඇපකර, ණයවර ලිපි, නොලැබූ ණය පහසුකම්, වෙනත් වක්‍ර ණය පහසුකම් සහ ප්‍රාග්ධන බැඳියාවන් ඇතුළත් වේ. බැංකු ඇපකර වූ කලී, ණය උපකරණයක නියාමනවලට අනුව යම් ණයකරුවෙකු නිසි දිනට ගෙවීම් සිදු කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී ඇති වියහැකි අලාභය වෙනුවෙන් සමූහය විසින් නිශ්චිත ගෙවීමක් සිදු කිරීමට අදාළ ගිවිසුම්ය. නොගෙවූ ණය බැඳියාවන්, ණයවර ලිපි යනු බැඳියාවට අදාළ කාලසීමාව තුළ ඇති බැඳියාවන් යටතේ බැංකුව විසින් පූර්ව නිශ්චිත කොන්දේසි යටතේ ගනුදෙනුකරු හට ණයක් ලබාදිය යුතු අවස්ථාවය.

2018 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී.ල.මු.හි.පු. 09 යටතේ භානිකරණ ඇගයීම්වලට මෙකී ගිවිසුම් යටතේ වේ. අසම්භාව්‍ය වගකීම් හා බැඳියාවන් පිළිබඳ විස්තර පිටු අංක 92 හි දක්වා සටහන් අංක 48 හි දක්වා ඇත.



### 2.5.10 කොටසක් සඳහා ඉපයීම්

කොටසක මූලික සහ තනුක ඉපයීම් පිළිබඳ විස්තර පිටු අංක 300 හි සටහන් අංක 14 හි දක්වා ඇත.

### 2.6 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති - මූල්‍ය උපකරණ සඳහා ආදායම් හා වියදම් හඳුනාගැනීම

ආදායම විශ්වසනීය ලෙස අගය කළ හැකි සහ ආර්ථික ප්‍රතිලාභ, බැංකුව වෙත ගලායීමේ සම්භාවිතාව ඇති තාක් දුරට ආදායම හඳුනාගනු ලබයි. ආදායම් සහ වියදම් පිළිබඳ විස්තර පිටු අංක 289 සිට 301 දක්වා සටහන් අංක 03 සිට 14 හි දක්වා ඇත.

#### 2.6.1 පොලී ආදායම් සහ වියදම්

පොලී ආදායම් සහ වියදම් පිළිබඳ පිළිබඳ විස්තර පිටු අංක 289 සිට 291 දක්වා සටහන් අංක 03 හා 04 හි දක්වා ඇත.

#### 2.6.2 ගාස්තු සහ කොමිස් ආදායම

ගාස්තු සහ කොමිස් ආදායම විස්තර පිටු අංක 292 හි දක්වා සටහන් අංක 05 මගින් දැක්වේ.

#### 2.6.3 ශුද්ධ වෙළඳ ආදායම

වෙළඳාම මගින් ලත් ශුද්ධ ලාභ/(අලාභ) පිටු අංක 293 හි සටහන් අංක 06 මගින් දැක්වේ.

#### 2.6.4 ලාභාංශ ආදායම

ආදායමක් ලැබීමට ඇති අයිතිය තහවුරු වූ විට ලාභාංශ ආදායම හඳුනාගනු ලැබෙයි. සාමාන්‍යයෙන් මෙය ලැයිස්තුගත කොටස සඳහා ලාභාංශ රහිත දිනයයි. ලාභාංශ ආදායම් පිළිබඳ විස්තර පිටු අංක 294 හි සටහන් අංක 09 මගින් දැක්වේ.

#### 2.6.5 කුලී ආදායම

කුලී ආදායම, උපචිත ආදායම මත ලාභයට හෝ අලාභයට හඳුනාගනු ලැබෙයි. කුලී ආදායම පිළිබඳ විස්තර පිටු අංක 294 හි සටහන් අංක 09 මගින් දැක්වේ.

### 2.7 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති - බදුකරණය

#### 2.7.1 ප්‍රචර්තන බදුකරණය

ප්‍රචර්තන බදු පිළිබඳ විස්තර පිටු අංක 299 හි සටහන් අංක 13 මගින් දැක්වේ.

#### 2.7.2 විලම්බිත බදුකරණය

විලම්බිත බදු පිළිබඳ විස්තර පිටු අංක 299 සහ 336 හි පිළිවෙලින් සටහන් අංක 13 හා 30 මගින් දැක්වේ.

#### 2.7.3 මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතෙහි 25 (අ) වගන්තිය සහ එහි සංශෝධන ප්‍රකාර මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු ගණනය කෙරෙයි.

ආර්ථික ක්‍ෂයවීම් හා සේවක පාරිශ්‍රමික සඳහා ගලපන ලද මෙහෙයුම් ලාභයෙන් මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීමට පෙර, 15% ක් මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු ලෙස ගෙවිය යුතුවේ.

#### 2.7.4 ආර්ථික සේවා ගාස්තු

2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාර සහ ඊට පසුකාලීනව එක් කරන ලද සංශෝධන ප්‍රකාර ඊට පසුකාලීනව එක් කරන ලද සංශෝධන ප්‍රකාරව ආර්ථික සේවා ගාස්තුව ලෙස බැංකුවේ දළ පිරිවැටුපෙන් 0.5% ක් ගෙවිය යුතු වන අතර ආදායම් බදු වෙනත් එය අඩු කරනු ලැබේ.

හිමිකම් නොකී ආර්ථික සේවා ගාස්තු වේ නම් එය ඉදිරියට ගෙන යා හැකි අතර ඉදිරි අවුරුදු 2 ක කාලය තුළ ගෙවිය යුතු ආදායම් බදු වලට එය හිලවී කළ හැකිය. කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි හා මුදල් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි 2020 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි ආර්ථික සේවා ගාස්තු අවලංගු කර ඇත.

### 2.8 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

ශ්‍රී.ල.හි.ප්‍ර.7 අනුව මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කරනු ලැබ ඇත්තේ සෘජු ක්‍රමය පදනම් කර ගෙනය. මුදල් හා මුදල් සමානයන්, කිසියම් මුදල් ප්‍රමාණයකට පහසුවෙන් පරිවර්තනය කළ හැකි, කෙටි කාලීන, ඉහළ ද්‍රවශීලතාවයෙන් යුතු ආයෝජනවලින් සමන්විත වන අතර, ඒවායේ වටිනාකම වෙනස්වීමේ අවධානම නොසැලකිය

යුතු තරම් වේ. අතැති මුදල්, බැංකු වල තැන්පත් කර ඇති මුදල් ශේෂයන් හා කෙටි දැනුම්දීමකින් ලබා ගත හැකි මුදල්, මුදල් හා මුදල් සමානයන්ට අයත් වේ.

මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිටු අංක 268 හි දක්වා ඇත.

### 2.9 නියාමන ප්‍රතිපාදන

#### 2.9.1 තැන්පතු සඳහා රක්‍ෂණ යෝජනා ක්‍රමය

බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය මත පදනම්ව අදාළ වන ව්‍යවස්ථාපිත අනුපාතිකය වන 0.10% ක් ලෙස, බැංකුව විසින් අදාළ තැන්පතු පදනම් මත රක්‍ෂණ වාරිකය ගණනය කරයි. රක්‍ෂණ නියාමන මගින් දක්වා ඇති පරිදි සෑම කාර්තුවක් අවසානයේ සිටම දින 15 ක කාලසීමාවක් ඇතුළත අදාළ වාරිකය බැංකුව විසින් ප්‍රේෂණය කරනු ලැබේ.

#### 2.9.2 බෝග රක්‍ෂණ අයබදු (CIL)

2013 අංක 12 දරණ මුදල් පනතෙහි 14 වන වගන්තියෙහි ප්‍රතිපාදන ප්‍රකාර 2013 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බෝග රක්‍ෂණ අයබද්ද හඳුන්වා දෙනු ලැබූ අතර, එය ජාතික රක්‍ෂණ භාරකාර අරමුදලට ගෙවිය යුතු වේ. මේ වන විට බදු පසු ලාභයෙන් 1% ක් බෝග රක්‍ෂණ අයබදු ලෙස ගෙවිය යුතුය.

### 2.10 වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්

වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් පිළිබඳ විස්තර පිටු අංක 371 හි සටහන් අංක 52 මගින් දැක්වේ.

### 2.11 නිකුත් කරන ලද මුත් වාර්තාකරණ දිනට බල නොපැවැත්වෙන ගිණුම්කරණ ප්‍රමිතීන්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් පහත සඳහන් නව ගිණුම්කරණ ප්‍රමිතීන් සහ පවත්නා ප්‍රමිතීන්ට සංශෝධන/වැඩිදියුණු කිරීම නිකුත් කරන ලදී. එම නව ප්‍රමිතීන් සහ ප්‍රමිති සංශෝධන 2022 ජනවාරි 01 වනදායින් පසු ඇරඹෙන වාර්ෂික කාලසීමාවන් සඳහා බලපැවැත්වෙන අතර පූර්ව අනුගතවීමට අවසර ඇත. කෙසේ වෙතත්, මෙම ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සමූහය මෙම නව ප්‍රමිති/සංශෝධනයන්ට පූර්ව අනුගත වී නොමැත.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
සහ සාමාන්‍ය කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය
අපගේ නිර්වරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
ඡායාරූප ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

### 2.11.1 ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9 ට අදාළ සංශෝධන

මෙම සංශෝධන මගින් පැහැදිලි කරන්නේ මූල්‍ය වගකීම් හඳුනා නොගැනීම සඳහා "සියයට 10 පරික්ෂණය" සිදුකිරීමේ අරමුණින් ලද ශුද්ධ ගාස්තු හැර ගෙවන ලද ගාස්තු තීරණය කිරීමේදී අනෙකා වෙනුවෙන් ණය ගැණුම්කරු හෝ ණය දෙන්නා විසින් ගෙවන ලද හෝ ලැබූ ගාස්තු ඇතුළත්ව ණය ගැණුම්කරුට ඇතුළත් වන්නේ ණය ගැණුම්කරු හා ණය දෙන්නා අතර ගෙවන ලද හෝ ලැබූ ගාස්තු පමණක් බවයි.

නව හෝ වෙනස් කරන ලද මූල්‍ය වගකීම්වල නියමයන් මුල් මූල්‍ය වගකීම්වල නියමයන්ට වඩා සැලකිය යුතු ලෙස වෙනස්වේද යන්න තක්සේරු කිරීමේදී ආයතනයක් ඇතුළත් කරන ගාස්තු සංශෝධනය මගින් පැහැදිලි කරයි. මෙම ගාස්තුවලට ඇතුළත් වන්නේ අනෙකා වෙනුවෙන් ණය ගැණුම්කරු හෝ ණය දෙන්නා විසින් ගෙවන ලද හෝ ලද ගාස්තු ඇතුළුව ණය ගැණුම්කරු සහ ණය දෙන්නා අතර ගෙවන ලද හෝ ලද ගාස්තු පමණි. ආයතනයක් විසින් සංශෝධන ප්‍රථම වරට අදාළ කරන වාර්ෂික වාර්තාකරණ කාලසීමාව ආරම්භයේ දී හෝ ඉන් පසුව අළුත් කරන ලද හෝ හුවමාරු කරන ලද මූල්‍ය වගකීම් සඳහා මෙම සංශෝධන අදාළ වේ.

### 2.11.2 ශ්‍රී.ල.ගි.ප්‍ර. 37 ට අදාළ සංශෝධන

බැරැරුම් කොන්ත්‍රාත්තුවල වෙනස්කම් - කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමේ පිරිවැය (ශ්‍රී.ල.ගි.ප්‍ර. 37 වන සංශෝධන) කොන්ත්‍රාත්තුවක් "සම්පූර්ණ කිරීමේ පිරිවැය" ට "කොන්ත්‍රාත්තුවට සෘජුවම අදාළ වන පිරිවැය" සමන්විත වන බව සඳහන් කරයි. කොන්ත්‍රාත්තුවක් සඳහා සෘජුවම සම්බන්ධ වන පිරිවැය, එම කොන්ත්‍රාත්තුවේ වර්ධක පිරිවැය (උදාහරණ ලෙස සෘජු ග්‍රමය, ද්‍රව්‍ය) හෝ කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට සෘජුවම සම්බන්ධ වන වෙනත් වියදම් වෙන් කිරීම (උදාහරණ ලෙස කොන්ත්‍රාත්තුව ඉටු කිරීම සඳහා භාවිත කරන දේපළ, පැළ සහ උපකරණ සඳහා ක්‍ෂයවීම් ගාස්තු වෙන් කිරීම) විය හැකිය.

### 2.11.3 ශ්‍රී.ල.ගි.ප්‍ර. 16 ට අදාළ සංශෝධන

දේපළ, පිරියත හා උපකරණ - අපේක්ෂිත භාවිතයට පෙර ලැබෙන ආදායම (ශ්‍රී.ල.ගි.ප්‍ර. 16 ට සංශෝධන) මගින් එම වත්කම්, කළමනාකාරිත්වය විසින් අදහස් කරන ආකාරයට ක්‍රියාත්මක කිරීමට හැකි මට්ටමට හා අවශ්‍ය ස්ථානයට ගෙන ඒමේදී නිෂ්පාදනය කරන

ලද භාණ්ඩ විකිණීමෙන් ලැබෙන යම් මුදලක් දේපළ, පිරියත හා උපකරණවල පිරිවැයෙන් අඩු කිරීම වැළැක්වීමට අදාළ ප්‍රමිතිය සංශෝධනය කෙරෙයි. ඒ වෙනුවට, ආයතනයක් එවැනි භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායම සහ එම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ පිරිවැය, ලාභය හෝ අලාභය තුළින් හඳුනා ගනියි.

### 2.11.4 ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 1 ට අදාළ සංශෝධන

ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 01 ට අදාළ සංශෝධන මගින් සමුච්චිත පරිවර්ථන වෙනස මැනීම සම්බන්ධයෙන් මව් සමාගමෙන් පසුව පරිපාලිත සමාගමක් විසින් පළමු වරට අනුගමනය කරනු ලබන අවස්ථාවකදී ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 01 යොදා ගැනීම සරල කෙරෙයි.

### 2.11.5 ශ්‍රී.ල.ගි.ප්‍ර. 41 ට අදාළ සංශෝධන

ශ්‍රී.ල.ගි.ප්‍ර. 41 හි "කෘෂිකර්මාන්තය" යටතේ කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සඳහා ගිණුම්කරණය දක්වයි. ජීව විද්‍යාත්මක වත්කම් (සජීවී ශාඛ සහ සතුන්) කෘෂිකාර්මික නිෂ්පාදන (ආයතනයේ ජීව විද්‍යාත්මක වත්කම් වලින් අස්වනු ලෙස ජනිත නිෂ්පාදන) බවට පරිවර්තනය කිරීම, මෙම ප්‍රමිතිය සඳහා සාමාන්‍යයෙන් ජීව විද්‍යාත්මක වත්කම්, විකිණීම සඳහා යන පිරිවැය අඩු කරන ලද සාධාරණ අගයෙන් මැනීම අවශ්‍ය වේ. 2021 දෙසැම්බර් 31 දින වන විට මෙම ප්‍රමිතිය බැංකුවට හා සමූහයට අදාළ නොවීණි.

### 2.11.6 ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 3 ට අදාළ සංශෝධන

සංකල්පමය ආකෘතියට (ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් 3) අදාළ වෙනස්කම්

- 2018 සංකල්පමය ආකෘතියට අදාළ වෙනස්කම්වලට අදාළ වන පරිදි ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 3 යාවත්කාලීන කිරීම.
- ල.මු.වා.ප්‍ර. 37 හෝ IFRIC 21 ට අදාළ පරාසය තුළ වෙනත් සිදුවීම් හෝ ගනුදෙනු සඳහා අත්පත් කරගන්නෙකු විසින් ව්‍යාපාර එකතුවක ඇතැයි සැලකෙන වගකීම් හඳුනා ගැනීම සඳහා සංකල්පමය ආකෘතිය වෙනුවට IAS 37 හෝ IFRIC 21 උපයෝගී කර ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 3 ට එකතු කිරීම.
- අත්පත් කරගන්නෙකු විසින් ව්‍යාපාර එකතුවකදී අත්පත් කරගත් අවිනිශ්චිත වත්කම් හඳුනා නොලබනු බවට පැහැදිලි ප්‍රකාශයක් ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 3 ට එකතු කිරීම.

**3 දළ ආදායම**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

සමූහයට ආර්ථික ප්‍රතිලාභ ගලාපීම හා ආදායම, විශ්වසනීය ලෙස ගණනය කිරීමට හැකි මට්ටම දක්වා දළ ආදායම් හඳුනාගනු ලබයි. ආදායම් හඳුනා ගැනීමට ප්‍රථම වෙනත් විශේෂිත නිර්ණායක ඒ ඒ ආදායමට අදාළ සටහන් යටතේ දක්වා ඇත.

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙපැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
පොලී ආදායම	<b>131,438,283</b>	122,512,049	<b>133,342,449</b>	124,608,182
ගාස්තු හා කොමිස් ආදායම	<b>3,050,649</b>	2,710,487	<b>3,058,444</b>	2,723,087
වෙළඳාම් කටයුතු වලින් ශුද්ධ ලාභය/(අලාභය)	<b>(96,226)</b>	1,273,676	<b>(711,612)</b>	1,745,329
ලාභය/(අලාභය) මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය උපකරණවලින් ශුද්ධ සාධාරණ අගය ලාභ/(පාඩු)	-	-	-	-
මූල්‍ය වත්කම් හඳුනා ගැනීම අත්හැරීම තුළින් ශුද්ධ ලාභ/(අලාභ)	<b>28,269</b>	241,284	<b>28,269</b>	241,284
වෙනත් මෙහෙයුම් ශුද්ධ ආදායම්	<b>518,447</b>	809,564	<b>342,239</b>	721,612
<b>දළ ආදායම</b>	<b>134,939,422</b>	127,547,060	<b>136,059,789</b>	130,039,494

**4 ශුද්ධ පොලී ආදායම**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

**පොලී ආදායම සහ පොලී වියදම හඳුනා ගැනීම**

ක්‍රමයෙන් පිරිවැයට ගණනය කරන ලද සියලු මූල්‍ය උපකරණ සඳහා හා වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ලෙස වර්ග කරන ලද පොලී සහිත මූල්‍ය වත්කම් සහ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණ සඳහා පොලී ආදායම හෝ වියදම වාර්තා කරනුයේ සඵල පොලී අනුපාත භාවිතයෙනි. මෙය මූල්‍ය උපකරණයෙන් අපේක්ෂිත ජීව කාලය තුළ හෝ ඊට අඩු කාලසීමාවක් තුළ තක්සේරු කළ ඉදිරි මූල්‍ය ගෙවීම් හෝ ලැබීම් සුදුසුද්විටකදී මූල්‍ය වත්කමෙහි හෝ වගකීමෙහි පවතින ශුද්ධ අගයට නිශ්චිතව අඩුකරන අනුපාතයයි. මෙම ගණනය කිරීම සඳහා මූල්‍ය උපකරණයෙහි සියලුම ගිවිසුම් ප්‍රකාර කොන්දේසි (උදාහරණ වශයෙන් කලින් ගෙවීමේ විකල්ප) සැලකිල්ලට ගනු ලබන අතර මූල්‍ය උපකරණයට සෘජුවම සම්බන්ධ හා සඵල පොලී අනුපාතයෙහි සංකලිත කොටසක් වන කිසියම් ගාස්තු හෝ වර්ධක පිරිවැය මීට ඇතුළු වන මුත් අනාගත ණය පාඩු ඊට අන්තර්ගත නොවේ.

සමූහය විසින් එහි ගෙවීම් හෝ ලැබීම්වල තක්සේරු අගයන් සංශෝධනය කෙරෙයි නම්, මූල්‍ය වත්කම් හෝ වගකීම් හි ධාරණ අගයද ගලපනු ලබයි. මුල් සඵල පොලී අනුපාත මත පදනම්ව අදාළ ගැලපීම් වලින් පසු ධාරණ අගය ගණනය කෙරෙන අතර, ධාරණ අගයෙහි වෙනස වෙනත් මෙහෙයුම් ආදායම් ලෙස වාර්තා කරනු ලබයි. කෙසේ වුවද, ලද මුදලෙහි ඉහළ ගිය අයකර ගැනීම් හැකියාවෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකුව විසින් අනාගත මුදල් ලැබීම් පිළිබඳ තක්සේරු පසුව වැඩි කරනු ලබන නැවත වර්ගීකරණය කරන ලද මූල්‍ය වත්කම් සඳහා තක්සේරුව වෙනස් කළ දින සිටම එම වැඩිකිරීම්වල බලපෑම සඵල පොලී අනුපාතිකයට කළ ගැලපීමක් ලෙස හඳුනාගනු ලබයි.

ණය භානිකරණය වූ වත්කම් හැර අනෙකුත් මූල්‍ය උපකරණ සඳහා සඵල පොලී අනුපාත ගණනය කිරීමේදී අපේක්ෂිත ණය පාඩු හැරුණුකොට මූල්‍ය උපකරණවල සියලු ගිවිසුම්ගත කොන්දේසි සලකා බලමින් බැංකුව විසින් ඉදිරි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරයි. අදියර 3 යටතේ වර්ගීකරණය කරන ලද ණය භානිකරණය වූ මූල්‍ය වත්කම් සඳහා අපේක්ෂිත ණය පාඩු ඇතුළත් කරමින් තක්සේරු කළ ඉදිරි මුදල් ප්‍රවාහ භාවිත කරමින් ණය ගලපන ලද අපේක්ෂිත පොලී අනුපාත ගණනය කෙරෙයි. ණය ගලපන ලද සඵල පොලී අනුපාත යනු මුල් හඳුනා ගැනීමේදී (ණය පාඩු ඇතුළත්ව) තක්සේරු කළ ඉදිරි මුදල් ප්‍රවාහ ක්‍රමයෙන් පිරිවැයට වට්ටම් කරන පොලී අනුපාතයයි.

භානිකරණ අලාභය හේතු කොට ගෙන මූල්‍ය වත්කමක හෝ සමාන මූල්‍ය වත්කම් කාණ්ඩයක වාර්තා කළ අගය අඩුවූ විටද භානිකරණ අලාභය ගණනය කිරීම සඳහා අනාගත මූල්‍ය ප්‍රවාහ වට්ටම් කිරීමට යොදාගත් පොලී අනුපාතයට භාවිත කරමින් පොලී ආදායම හඳුනාගැනීම සිදු කෙරෙයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව


පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

4. ශුද්ධ පොලී ආදායම (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>4. (අ) පොලී ආදායම</b>				
මුදල් හා මුදල් සමානයන්	26,159	45,288	27,997	47,754
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	684,522	670,783	899,308	1,014,739
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කරන ලද	795,397	746,742	1,743,769	1,686,296
- සාධාරණ අගයට නම් කළ	-	-	-	-
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වත්කම්				
- ණය හා අත්තිකාරම්	47,028,936	50,453,489	47,243,444	50,683,407
- ණය හා වෙනත් උපකරණ	82,235,311	70,275,947	82,683,650	70,740,943
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	667,958	319,800	744,279	435,042
<b>මුළු පොලී ආදායම</b>	<b>131,438,283</b>	<b>122,512,049</b>	<b>133,342,449</b>	<b>124,608,182</b>
<b>4. (ආ) පොලී වියදම්</b>				
බැංකු වලට ගෙවිය යුතු	666,226	1,500,550	958,418	1,745,125
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වගකීම්				
- තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	72,176,726	82,272,680	72,128,147	82,207,530
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	305,667	771,380	808,862	1,395,577
නිකුත් කළ ණය සුරැකුම්පත්	3,660,055	3,077,258	3,664,684	3,077,258
<b>මුළු පොලී වියදම්</b>	<b>76,808,674</b>	<b>87,621,868</b>	<b>77,560,111</b>	<b>88,425,490</b>
<b>ශුද්ධ පොලී ආදායම</b>	<b>54,629,609</b>	<b>34,890,181</b>	<b>55,782,338</b>	<b>36,182,692</b>

ප්‍රස්ථාරය 76

පොලී ආදායම් එදිරිව පොලී වියදම



#### 4. ශුද්ධ පොලී ආදායම (සම්බන්ධයි)

##### 4. (අ) ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වලින් ලද ශුද්ධ පොලී ආදායම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුව, පහත දැක්වෙන රජයේ සුරැකුම්පත් සඳහා පොලී ආදායම සහ පොලී වියදම් පිළිවෙලින් 4 (අ) සහ 4 (ආ) සටහන් වල දක්වා ඇති පොලී ආදායමෙන් සහ පොලී වියදම් වලින් උපුටා ගෙන වෙන වෙනම අනාවරණය කර ඇත.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>පොලී ආදායම</b>				
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කරන ලද	<b>795,397</b>	746,742	<b>1,743,087</b>	1,680,925
- සාධාරණ අගයට නම් කළ	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්				
- ණය හා අත්තිකාරම් (ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්)	<b>287,808</b>	365,666	<b>287,808</b>	365,666
- ණය හා වෙනත් උපකරණ	<b>72,524,511</b>	66,105,095	<b>72,937,934</b>	66,561,963
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	<b>667,958</b>	319,800	<b>744,279</b>	435,042
	<b>74,275,674</b>	67,537,303	<b>75,713,108</b>	69,043,597
<b>අඩු කළා: පොලී වියදම්</b>				
බැංකුවලට ගෙවිය යුතු (ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත්)	<b>151,421</b>	1,041,680	<b>425,381</b>	1,286,255
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු (ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත්)	<b>305,667</b>	771,380	<b>825,463</b>	1,406,036
	<b>457,088</b>	1,813,060	<b>1,250,844</b>	2,692,291
<b>රජයේ සුරැකුම්පත් වලින් ලත් ශුද්ධ පොලී ආදායම</b>	<b>73,818,586</b>	65,724,243	<b>74,462,264</b>	66,351,306

##### 4. (අ) ණය තාවකාලික අත්හිටුවීම සහ කල්දැමීම නිසා පොලී ආදායමට වූ බලපෑම

ණය සහනය හෝ ගෙවීම් කල්දැමීම ප්‍රතික්ෂේප කළ අය හැර සෙසු සියළු ගනුදෙනුකරුවන්ට බැංකුව සිය ණය සහනය සහ ගෙවීම් කල් දැමීම ලබාදී ඇත. ණය සහනය 7% ක අනුපාතයකට ලබාදී ඇති අතර, ණය කාලය අවසන් වන තෙක් ගෙවීම් කල්දැමා ඇත. ණය සහන කාලසීමාව මාස දෙකක සිට මාස හයක් දක්වා වෙනස් වී ඇති අතර ඉතා සීමිත අවස්ථාවක එය මාස හයකට වඩා වැඩි කර ඇත.

ගිවිසුම්ගත අනුපාතයට පොලිය එකතුකර ඇත්නම්, මූල්‍ය වර්ෂය තුළ බැංකුවට රුපියල් මිලියන 4,805 ක් උපයා ගත හැකිව තිබුණි. කෙසේ වෙතත්, බැංකුව උපවිභව පදනම මත 7% ක සහන අනුපාතයකින් රුපියල් මිලියන 2,585 ක පොලී ආදායමක් වාර්තා කර ඇති අතර ණය කාලසීමාව අවසානයේ එය එකතු කිරීමට එකඟ වේ. එබැවින් 2020 තුළදී පොලී ආදායම මත බැංකුවට සිදු වූ දින 1 අලාභය රුපියල් මිලියන 1,391 කි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති මෙම ණය සහනය හේතු කොට ගෙන 2020 තුළ සමස්ථයක් වශයෙන් බැංකුවට රුපියල් මිලියන 3,611 ක පාඩුවක් සිදු වී ඇත.

මූල්‍ය වර්ෂය තුළදී කල් දැමූ දින 1 අලාභය වූ රු.මිලියන 1,391 න් රු. මිලියන 288.4 ක පොලී ආදායමක් හඳුනාගත් අතර 2021 දෙසැම්බර් 31 දිනට කාල වෙනස සහ පාරිභෝගිකයාගේ කලින් ගෙවීම නිසා සිදුවූ කල්දැමූ දින 1 අලාභය ලෙස රු.මිලියන 867.6 වාර්තා කරන ලදී.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
සාමාන්‍ය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පුරවිකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

5 ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ගනුදෙනුකරුවන්ට සපයනු ලබන විවිධ වූ සේවාවන්ගෙන් සමූහය, ගාස්තු සහ කොමිස් ආදායම උපයාගන්නා අතර, එම සේවාවන් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැකිය.

(අ) යම් කාලසීමාවක් පුරා සපයනු ලබන සේවාවන්ගෙන් උපයාගන්නා ගාස්තු හා කොමිස් ආදායම

යම් කාලසීමාවක් පුරා සපයනු ලැබූ සේවාවන් වෙනුවෙන් ලැබෙන ගාස්තු සහ කොමිස් ආදායම එම කාලසීමාව පුරා උපචිත කර හඳුනාගනු ලැබේ.

(ආ) ගනුදෙනු සේවා සැපයීම වෙනුවෙන් ලද ගාස්තු හා කොමිස් ආදායම


තෙවන පාර්ශ්ව වෙනුවෙන් සිදුකරන ගනුදෙනු සාකච්ඡා කිරීම් හෝ යළි සලකා බැලීම් වලින් ලද ගාස්තු හා කොමිස් ආදායම් එම ගනුදෙනු සම්පූර්ණ වීමෙන් අනතුරුව හඳුනාගනු ලබයි. කිසියම් කාර්යයක් ඉටුකිරීම හා සම්බන්ධවී ඇති ගාස්තු හෝ ගාස්තු කොටස් එම කාර්යය ඉටුකිරීමෙන් අනතුරුව හඳුනාගනියි.

ගනුදෙනු හා සේවා ගාස්තු වලට අදාළ ගාස්තු හා කොමිස් වියදම් එම සේවාවන් ලැබීමෙන් පසුව හඳුනාගනියි. ගාස්තු හා කොමිස් වියදම් උපචිත පදනමට ගිණුම්ගත කරයි.

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ගාස්තු හා කොමිස් ආදායම	3,050,649	2,710,487	3,058,444	2,723,087
ගාස්තු හා කොමිස් වියදම	(207,676)	(154,486)	(210,604)	(160,556)
<b>ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම</b>	<b>2,842,973</b>	<b>2,556,001</b>	<b>2,847,840</b>	<b>2,562,531</b>
<b>උපයන ලද්දේ</b>				
ණය	2,724,154	2,491,151	2,725,326	2,494,441
කාඩ්පත්	40,121	5,530	40,121	5,530
වාණිජ හා ප්‍රේෂණ	15,284	-	15,284	-
ආයතනික බැංකුකරණය	4,756	9,937	4,756	9,937
තැන්පතු	28,840	27,964	28,840	27,964
ඇපකර	11,808	7,528	11,808	7,650
වෙනත්	18,010	13,891	21,705	17,009
<b>ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම</b>	<b>2,842,973</b>	<b>2,556,001</b>	<b>2,847,840</b>	<b>2,562,531</b>

ප්‍රස්ථාරය 77

ගාස්තු හා කොමිස් ආදායමට එරෙහි වියදම



**6 වෙළඳාම් කටයුතු වලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

පොලී ආදායම හැරුණු විට විදේශ විනිමය හුවමාරුවෙන් ලත් ආදායම, ලාභ හෝ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් වලට අදාළ ලාභාංශ සහ සියලුම ලාභ/අලාභ වෙළඳාම් කටයුතු වලින් ලත් ශුද්ධ ලාභය ඇතුළත්ය.  
ගෙවීම් ලබාගැනීම සඳහා සමූහය සතු අයිතිය ස්ථාපිත වූ විට ලාභාංශ ආදායම හඳුනාගනු ලබයි.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
විදේශ විනිමය බැංකුවලින්	-	-	-	-
අනෙකුත් ගනුදෙනුකරුවන්ගෙන්	308,036	211,796	308,036	211,796
ස්ථාවර ආදායම් සුරැකුම්පත්	(899,795)	578,353	(1,515,180)	1,050,006
හිමිකම් සුරැකුම්පත්	485,628	445,637	485,628	445,637
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	9,904	37,889	9,904	37,889
එකතුව	(96,226)	1,273,676	(711,612)	1,745,329

**7 ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ලාභය හෝ අලාභය මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම්වල සාධාරණ අගයහි වෙනස්වීම් වලින් ලත් සියලු උපලබ්ධි නොවූ ලාභ හා අලාභ වලට අයත් වේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ලාභ/අලාභ මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය වත්කම් මත ලාභ	-	-	-	-
ලාභ/අලාභ මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය වත්කම් මත අලාභ	-	-	-	-
ලාභ/අලාභ මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය වගකීම් මත ලාභ	-	-	-	-
ලාභ/අලාභ මගින් සාධාරණ අගයට ඇති මූල්‍ය වගකීම් මත අලාභ	-	-	-	-
එකතුව	-	-	-	-

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්වාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

**8 මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම මගින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ක්‍රමයෙන් පිරිවැයට හඳුනාගැනීම අත්හරින ලද වත්කම් සහ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් වලට අදාළ ලාභයෙන් අලාභය අඩු කළ විට මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම මගින් ලත් ශුද්ධ ලාභය/(අලාභය) ගණනය වේ.

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
<b>හඳුනාගැනීම</b>				
ලාභ/අලාභ මගින් සාධාරණ අගයට	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැයට	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම මගින් සාධාරණ අගයට	<b>28,269</b>	241,284	<b>28,269</b>	241,284
<b>එකතුව</b>	<b>28,269</b>	241,284	<b>28,269</b>	241,284

**9 වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

**i. දේපල, පිරිසහ, උපකරණ ඉවත් කිරීමෙන් ලද ලාභය/(අලාභය)**

ඉවත් කරනු ලබන දිනට වත්කම්වල ධාරණ අගය හා ශුද්ධ විකුණුම් මිල අතර වෙනස මගින් දේපල, පිරිසහ, උපකරණ ඉවත් කිරීමෙන් ලද ලාභ/(අලාභ) තීරණය වේ. සැලකිය යුතු අවදානම් හා ප්‍රතිලාභ හිමිකම විකුණුම්කරු වෙත මාරු කරනු ලබන වර්ෂයේදී මෙය වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ හඳුනාගනු ලබයි.

**ii. විදේශ විනිමය ලාභ/(අලාභ)**

සෑම වාර්තාකරණ දිනකටම විදේශ විනිමය තත්ත්වය යළි පරිවර්තනය කෙරෙයි. විනිමය අනුපාතික වෙනස්වීම් මත ඇතිවන ලාභ/(අලාභ) ඒවා පැන නගින කාලපරිච්ඡේදයේ ආදායම් ප්‍රකාශයෙහි දක්වනු ලබයි.

**iii. ලාභාංශ ආදායම**

ගෙවීම් ලබාගැනීම සඳහා සමූහය සතු අයිතිය ස්ථාපිත වූ විට වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් වලින් ඉපයෙන ලාභාංශ හඳුනාගනු ලබයි.

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ආයෝජිත දේපල ලාභ/(අලාභ)	-	-	<b>17,312</b>	53,762
දේපල, පිරිසහ, උපකරණ විකිණීමෙන් ලත් ලාභ/(අලාභ)	<b>1,765</b>	593	<b>5,283</b>	593
විදේශ විනිමය යළි අගය කිරීමෙන් ලත් ලාභ/(අලාභ)	<b>(311)</b>	185,750	<b>(311)</b>	185,750
ලියා හරින ලද ණය අයකර ගැනීම	-	-	<b>23,891</b>	14,831
අඩුකළා: ලියා හරින ලද ණය	-	-	-	-
ලාභාංශ ආදායම	<b>395,666</b>	421,681	<b>146,309</b>	252,993
කුලී ආදායම	<b>21,350</b>	21,158	<b>21,415</b>	21,158
වෙනත් ආදායම	<b>99,977</b>	180,382	<b>128,341</b>	192,525
<b>එකතුව</b>	<b>518,447</b>	809,564	<b>342,239</b>	721,612

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වර්තමාන තීරණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



10 භානිකරණ වියදම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

මූල්‍ය උපකරණ පිළිබඳ ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 - ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් මගින් ඇගයීමට ලක් කරන සියලු මූල්‍ය උපකරණ වෙනුවෙන් සිදුකළ භානිකරණ ප්‍රතිපාදනයේ වෙනස්වීම් සමූහය විසින් හඳුනාගනු ලබයි. සියලු මූල්‍ය වත්කම් ප්‍රභේද ඔස්සේ ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 යටතේ භානිකරණ අලාභ මිනීමේදී විශේෂයෙන්ම ණය අවදානමෙහි සැලකිය යුතු වැඩිවීම් ඇගයීම, අනාගත මුදල් ප්‍රවාහ ප්‍රමාණය හා කාලය ඇස්තමේන්තු කිරීම, භානිකරණ අලාභ වලදී සුරැකුම් අගය තීරණය කිරීම යනාදිය සම්බන්ධයෙන් නිසි තීරණවලට එළඹිය යුතුය. මෙය ඇස්තමේන්තු සාධක ගණනාවක් මගින් මෙහෙයවනු ලබන අතර වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස විවිධ මට්ටමේ දීමනා ලැබිය හැක. බැංකුවේ අපේක්ෂිත ණය අලාභ ගණනය කිරීම් විවලය යෙදවුම් සහ ඒවායෙහි අන්තර් සම්බන්ධතාවයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පාදක වන උපකල්පන ගණනාවක් සහිත සංකීර්ණ ආකෘතියක නිමසුමකි. භානිකරණ ඇගයීම වෙනුවෙන් උපයෝගී කරගත් ක්‍රමවේදය මූල්‍ය ප්‍රකාශයෙහි සටහන් අංක 21 (අෑ) මගින් විස්තර කෙරෙයි.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
භානිකරණ වියදම්	10.1	4,260,652	4,847,692	4,184,658	4,906,764
ණය කපාහැරීම		43,792	12,358	43,792	12,358
වෙනත් කපාහැරීම		-	13,718	-	13,718
එකතුව		4,304,444	4,873,768	4,228,450	4,932,840

10.1 භානිකරණ වියදම්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
මුදල් හා මුදල්වලට සමානයන්					
1 අදියර		128	(692)	128	(696)
බැංකුවල ඇති තැන්පතු					
1 අදියර		(33)	(275)	901	1,408
ක්‍රමඝය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම්					
1 අදියර	21.(අෑ)	567,234	1,346,820	537,994	1,351,953
2 අදියර	21.(අෑ)	1,253,154	626,810	1,195,147	659,654
3 අදියර	21.(අෑ)	1,158,009	2,751,251	1,168,266	2,770,675
ක්‍රමඝය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ					
1 අදියර	22.4	(100,784)	92,711	(100,722)	92,705
2 අදියර	22.4	1,382,944	(4,162)	1,382,944	(4,162)
3 අදියර	22.4	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23.(ආ)	-	-	-	-
අසම්භාව්‍ය වගකීම් හා බැඳියාවන්	48	-	-	-	-
පාලිත සමාගම්වල ආයෝජන	24.3	-	-	-	-
ආශ්‍රිත සමාගම් හා බද්ධ ව්‍යාපාරවල ආයෝජන	25	-	-	-	-
දේපළ, පිරිසත, උපකරණ	26	-	35,228	-	35,228
දේපල ආයෝජන	28	-	-	-	-
වෙනත්	31.1	-	-	-	-
එකතුව		4,260,652	4,847,692	4,184,658	4,906,764

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණවලට වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### 10. හානිකරණ වියදම් (සම්බන්ධයි)

#### 10.2 කළමනාකරණ ආචරණ තුළින් හානිකරණ වියදමට වන බලපෑම

##### කළමනාකරණ ආචරණ තුළින් අපේක්ෂිත ණය අලාභයට වන බලපෑම

තෝරාගත් අංශ සඳහා මූලිකව අදියර 1 යටතේ වෙන් කරන ලද පාරිභෝගික ණය සහ අත්තිකාරම් අදියර 2 සඳහා මාරු කිරීම හේතුවෙන් 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු. මිලියන 15,529 ක ණය හා අත්තිකාරම් මුදලක් වාර්තා කළ අතර හානිකරණ වෙන්කිරීම් රු. මිලියන 1,544 ඉහල යන ලදී.

##### ණය සහ අත්තිකාරම් 1 අදියරෙන් 2 අදියරට සංචලනය

	1 අදියර	2 අදියර	ශුද්ධ බලපෑම
නිරාවරණය (රු. '000)	(15,528,834)	15,528,834	-
හානිකරණ වෙන්කිරීම් (රු. '000)	(170,259)	1,714,236	1,543,978

තෝරාගත් අංශ සඳහා අදියර 2 යටතේ මූලිකව වර්ග කරන ලද පාරිභෝගික ණය සහ අත්තිකාරම් අදියර 3 සඳහා මාරු කිරීම හේතුවෙන් රු. මිලියන 496.4 ක ණය හා අත්තිකාරම් මුදලක් වාර්තා කළ අතර 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු.මිලියන 107.4 ක හානිකරණ වෙන්කිරීම් ඉහල යාමක් සිදුවිය.

##### ණය සහ අත්තිකාරම් 2 අදියරෙන් 3 අදියරට සංචලනය

	2 අදියර	3 අදියර	ශුද්ධ බලපෑම
නිරාවරණය (රු. '000)	(496,377)	496,377	-
හානිකරණ වෙන්කිරීම් (රු. '000)	(53,063)	160,465	107,402

වැඩිදුර තොරතුරු සඳහා සටහන් අංක 21(ඊ) පිටු අංක 315 හි "COVID-19 හේතුවෙන් ණය සහ අත්තිකාරම් සහ අපේක්ෂිත ණය අලාභ වෙන්කිරීම් සඳහා වූ බලපෑම" වෙත යොමුවන්න.

## 11 සේවක මණ්ඩල වියදම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

### i. නිර්වචන දායකත්ව සැලසුම

සමූහය විසින් නිර්වචන දායකත්ව සැලසුමක් මෙහෙයවනු ලබයි. නිර්වචන දායකත්ව සැලසුමක් වෙත දැක්විය හැකි දායකත්වය තීරණය වනුයේ සේවකයින් විසින් සමූහය වෙත ලබා දෙන සේවයට සමානුපාතිකව වන අතර, එය "සේවක මණ්ඩල වියදම්" යටතේ වාර්තා කරනු ලබයි. ගෙවිය යුතු දායකත්ව මුදල්, වගකීමක් ලෙස වාර්තා කරනු ලබයි. සමූහය විසින් පහත සඳහන් නිර්වචන දායකත්ව සැලසුම් වෙනුවෙන් එහි දායකත්වය දක්වනු ලබයි.

#### (අ) සේවක අර්ථසාධක අරමුදල

බැංකුව හා සේවකයින් විසින් සේවකයාගේ මාසික දළ වැටුපෙන් (අතිකාල දීමනා හැරුණු විට) පිලිවෙලින් 12% ක් හා 8% ක් බැගින් අර්ථසාධක අරමුදලට දායක වනු ලබයි. බැංකුවේ අර්ථසාධක අරමුදල වූ කලී සේවක අර්ථසාධක අරමුදලේ පනත යටතේ අනුමැතිය ලද අරමුදලකි. බැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් හට වාර්ෂිකව 8% ක ප්‍රතිලාභයක් සහතික කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන සේවක අර්ථසාධක අරමුදලට පාලිත සමාගම් සහ එහි සේවකයින් විසින් 12% සහ 8% බැගින් පිලිවෙලින් දායක කරනු ලබයි.

#### (ආ) සේවක භාරකාර අරමුදල

සමූහය විසින් (අතිකාල දීමනා හැර) සේවකයින්ගේ මාසික දළ වැටුපින් 3% ක් සේවක භාරකාර මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන සේවක භාරකාර අරමුදලට දායක කරනු ලබයි.

### ii. නිර්වචන ප්‍රතිලාභ සැලසුම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී.ලං.ගි.ප්‍ර. 19) "සේවක ප්‍රතිලාභවලට" අනුව සෑම නිර්වචන ප්‍රතිලාභ සැලසුමකම මත පදනම්ව ඒ ඒ නිර්වචන ප්‍රතිලාභ සැලසුම සඳහා වෙන වෙනම කරනු ලබන ස්වාධීන ජීවගණක තක්සේරුවක් මත දායකත්වය ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබෙයි.

11. සේවක මණ්ඩල වියදම් (සම්බන්ධයි)

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
වැටුප් සහ ප්‍රසාද දීමනා	10,393,684	7,758,229	10,619,006	7,918,431
නිශ්චිත දායකත්ව සැලසුම් සඳහා දායකත්වය	930,447	762,496	952,177	778,724
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් සඳහා දායකත්වය [සටහන්(11.අ, ආ, ඇ, ඈ) සහ (38)]	1,414,649	1,220,620	1,423,259	1,227,783
කොටස් මත පදනම් වූ වියදම්	-	-	-	-
වෙනත්	231,575	225,441	234,800	227,547
එකතුව	12,970,355	9,966,786	13,229,242	10,152,485

11. (අ) දායකත්වය - සේවක විශ්‍රාම වැටුප් අරමුදල - 1

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
වියදම් ලෙස හඳුනාගත් මුදල	325,985	489,286	325,985	489,286

වෘත්තීමය ජීවනණක සමාගමක් වන සී/ස ජීවනණක හා කළමනාකරණ උපදේශක පෞද්ගලික සමාගමෙහි එම්. පූජ්‍යානාදන් මහතා විසින් 2021 දෙසැම්බර් 31 දිනට ජීවනණක ඇගයීම සිදුකරන ලදී. (යොමුව සටහන් අංක 38. (අ) 2 පිටු අංක 347)

11. (ආ) දායකත්වය - සේවක විශ්‍රාම වැටුප් අරමුදල - 11

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
වියදම් ලෙස හඳුනාගත් මුදල	892,145	429,015	893,069	429,817

1995 ඔක්තෝබර් මස 01 දින හෝ ඉන් පසුව බැංකු සේවයට බැඳුණු ස්ථිර සේවකයින් සඳහා බැංකුව විසින් සේවක විශ්‍රාම වැටුප් අරමුදල II ස්ථාපිත කර ඇත. වෘත්තීමය ජීවනණක සමාගමක් වන සී/ස ජීවනණක හා කළමනාකරණ උපදේශක පෞද්ගලික සමාගමෙහි එම්.පූජ්‍යානාදන් මහතා විසින් 2021 දෙසැම්බර් 31 දිනට ජීවනණක ඇගයීම සිදුකරන ලදී. (යොමුව සටහන් අංක 38. (අ) 2 පිටු අංක 350)

11. (ඇ) දායකත්වය - විශ්‍රාමික සේවක වෛද්‍යාධාර ක්‍රමය

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
වියදම් ලෙස හඳුනාගත් මුදල	196,519	302,320	196,519	302,320

සියලුම බැංකු සේවකයින් සඳහා විශ්‍රාමික සේවක වෛද්‍යාධාර ක්‍රමය ස්ථාපිත කර ඇත. වෘත්තීමය ජීවනණක සමාගමක් වන සී/ස ජීවනණක හා කළමනාකරණ උපදේශක පෞද්ගලික සමාගමෙහි එම්. පූජ්‍යානාදන් මහතා විසින් 2021 දෙසැම්බර් 31 දිනට ජීවනණක ඇගයීම සිදුකරන ලදී. (යොමුව සටහන් අංක 38. (අ) 3 පිටු අංක 353)

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ  
විශ්ලේෂණය  
කළමනාකරණ  
සාකච්ඡා

අපගේ තීරණ  
නිර්මාණය කිරීමේ  
ආකෘතිය

පූර්විකාව

→  
ජාතික ඉතිරිකිරීමේ  
මූලධර්ම 2021 | වාර්ෂික වාර්තාව 2021

11. සේවක මණ්ඩල වියදම් (සම්බන්ධයි)

11. (අ) දායකත්වය - පාරිතෝෂිකය

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
වියදම් ලෙස හඳුනාගත් මුදල	-	-	7,687	6,360

පරිපාලිත සමාගම්වල සේවක මණ්ඩලය විශ්‍රාම වැටුප් ක්‍රමයට හිමිකම් නොලබන අතර ඔවුන් 1983 අංක 12 දරන පාරිතෝෂික දීමනා පනත යටතේ ප්‍රතිපාදන සඳහා හිමිකම් ලබයි. (පිටු අංක 356 - සටහන් අංක 38 (අ) 4)

12 වෙනත් වියදම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

දැරියයුතු වන පිරිවැය සහ ආදායමට සම්බන්ධ නිශ්චිත අයිතමවල ඉපයීම් අතර සෘජු සම්බන්ධතාව මත පදනම්ව ආදායම් ප්‍රකාශයෙහි වෙනත් මෙහෙයුම් වියදම් හඳුනාගනු ලබයි. කාර්යක්ෂම තත්ත්වයන් යටතේ දේපළ, පිරිසිදු හා උපකරණ පවත්වාගෙන යාමේදී හා ව්‍යාපාර කටයුතු ඉටු කිරීමේදී පැන නගින සියලු වියදම් ලාභ හෝ අලාභ වර්ෂයේ ලාභය ගණනය කිරීමේදී ආදායම් ප්‍රකාශයෙහි දක්වා ඇත. පසුගිය සිදුවීමක් හේතුවෙන් සමූහය වෙත වත්මන් බැඳීමක් ඇති විට (නෛතික හෝ සම්ප්‍රයුක්ත) එකී බැඳීම් පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ මූර්තිමත් කෙරෙන සම්පත් පිටතට ගලායාමක් අවශ්‍ය වියහැකි අතර එමගින් බැඳීමේ ප්‍රමාණය පිළිබඳ පිළිගත හැකි ඇස්තමේන්තුවක් කළ හැකි වන අතර සෛසු වියදම්වලට අදාළ ප්‍රතිපාදන හඳුනාගනු ලබයිග දේපළ පිරිසිදු හා උපකරණ සහ අස්පාශ්‍ය වත්කම් ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂය වියදම් අනෙකුත් වියදම් වලින් වෙන්කර ආදායම් ප්‍රකාශයෙහි දක්වනු ලැබේ.

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
අධ්‍යක්ෂ මණ්ඩල පාරිශ්‍රමිකයන්	2,425	2,350	5,977	5,984
විගණක පාරිශ්‍රමිකයන්	5,976	5,014	8,810	7,745
විගණිත නොවන ගාස්තු විගණකවරුන් සඳහා	-	-	-	-
වෘත්තීය හා නෛතික වියදම්	22,512	23,331	31,585	31,776
මහ බැංකුවට ගෙවන ලද තැන්පතු රක්ෂණ වාරිකය	1,273,321	975,605	1,273,914	976,453
භාණ්ඩාගාරයට ගෙවූ විශේෂ ගාස්තු	320,000	320,000	320,000	320,000
කාර්යාල පරිපාලන හා ආයතනික වියදම්	2,439,372	2,336,658	2,466,599	2,357,209
වෙනත්	655,067	595,350	664,728	614,201
එකතුව	4,718,673	4,258,307	4,771,613	4,313,367

13 බදු වියදම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී.ල.ගි.ප්‍ර.12) හි "ආදායම් බදු" අනුව බදු වියදම් යනු කාලපරිච්ඡේදය සඳහා ශුද්ධ ලාභය හෝ අලාභය තීරණය නිශ්චය කිරීමේදී ප්‍රවර්තන බද්ද සහ විලම්භිත බදු සඳහා ඇතුළත් කරනු ලබන සමාහාර අගයයි. ගිම්කම් හෝ වෙනත් විස්තීර්ණ ආදායම්හි සාප්‍රවම දක්වනු ලබන අයිතවලට අදාළ වන සීමාව හැරුණුවිට ආදායම් බදු ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලබයි.

ප්‍රවර්තන බදුකරණය

ප්‍රවර්තන වර්ෂය මෙන්ම ඊට පෙර වර්ෂ සඳහා දේශීය ආදායම් බදු කොමසාරිස් වෙත ගෙවිය යුතු හෝ අය කර ගත යුතු ප්‍රමාණයන්ගෙන් ප්‍රවර්තන බදු වත්කම් හා වගකීම් සමන්විත වේ. එම ප්‍රමාණ ගණනය කිරීම සඳහා යොදා ගන්නා ලද බදු අනුපාත හා බදු නීති, ශේෂපත්‍ර දිනට හෝ ඉන් පසුව නීතිගත කර ඇත. ඒ අනුව, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත හා එහි පරිශීෂ්ඨයන්හි ප්‍රතිපාදනයන්ට අනුව සටහන් අංක 13 (අ) හි ඇති අනුපාත යොදා ගනිමින් වර්ෂයට අදාළ ලාභය මත පදනම්ව බදු සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

විලම්බිත බදුකරණය

වගකීම් ක්‍රමය උපයෝගී කරගනිමින් වාර්තාකරණ දිනට වත්කම් හා වගකීම් වල බදු පදනම සහ මූල්‍ය වාර්තා කිරීමේ අරමුණ පිණිස හඳුනාගන්නා අගය අතර, ඇති සියලුම තාවකාලික වෙනස්වීම් මත විලම්භිත බද්ද සඳහා සලකා බැලේ.

සියලුම අඩුකළ හැකි තාවකාලික වෙනස්වීම් වලට අදාළ විලම්බිත බදු වත්කම් හඳුනාගෙන ඇත. ඉදිරියට ගෙන ආ, පාවිච්චි නොකළ බදු බැර සහ පාවිච්චි නොකළ බදු අලාභ සඳහා ඊට යොදාගත හැකි අනාගත බදුවල ලාභ ලැබෙනැයි ගම්‍ය වනතාක් දුරට හඳුනාගත යුතුය.

සෑම වාර්තාකරන දිනකටම විලම්බිත බදු වත්කමක ධාරණ අගය සමාලෝචනය කරනු ලබන අතර, විලම්බිත බදු වත්කමෙන් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම කපාහැරීමට උපයෝගී කර ගැනීමේ වාසිය ලැබීමට ප්‍රමාණවත් තරම් බදු වන ලාභ ලැබෙනැයි තවදුරටත් හවය නොවන තෙක් විලම්බිත බදු වත්කමේ ධාරණ අගය අඩු කරනු ලබයි. හඳුනාගනු නොලැබ ඇති විලම්බිත බදු වත්කම් සෑම වාර්තාකරන දිනක දීම යළි තක්සේරු කරන අතර අනාගත බදු වන ලාභ වලින් විලම්බිත බදු වත්කම් අයකර ගැනීමට ඇති හැකියාව දැන් හවය වන තාක් දුරට හඳුනා ගනු ලබයි.

වාර්තාකරණ දිනට නීතිගත කර ඇති හෝ ඉන්පසුව බොහෝ දුරට නීතිගත තත්වයට පත්ව ඇති බදු අනුපාත සහ බදු නීති පදනම් කරගෙන වත්කම් උපලබ්ධි වූ හෝ වගකීම් පියවූ වර්ෂයට උපයෝගී කර ගැනීමට අපේක්ෂිත බදු අනුපාතය මත විලම්බිත බදු වත්කම් හා වගකීම් මනිනු ලැබේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>ප්‍රවර්තන බදු වියදම්</b>					
ප්‍රවර්තන වර්ෂය		<b>7,587,940</b>	6,017,687	<b>7,682,037</b>	6,449,560
පසුගිය වර්ෂ සඳහා (අධි)/ලාභ වෙන් කිරීම්		<b>(851,151)</b>	-	<b>(912,847)</b>	659
<b>විලම්බිත බදු වියදම්</b>					
බදු අනුපාතිකවල වෙනසෙහි බලපෑම		-	-	-	-
තාවකාලික වෙනස්වීම්	13.(ආ)	<b>(554,999)</b>	(480,978)	<b>(554,913)</b>	(480,284)
පෙර වර්ෂයේ (අධි)/ලාභ ප්‍රතිපාදන	13.(ආ)	<b>80,000</b>	-	<b>79,858</b>	-
<b>එකතුව</b>		<b>6,261,790</b>	5,536,709	<b>6,294,134</b>	5,969,936
සඵල බදු අනුපාතිකය (%)		<b>22.06</b>	35.39	<b>22.14</b>	35.55
සඵල බදු අනුපාතිකය (විලම්බිත බදු හැර) (%)		<b>23.74</b>	38.46	<b>23.81</b>	38.41

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ප්‍රාග්ධන ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

13. බදු වියදම් (සම්බන්ධයි)

13. (අ) බදු වියදම් සැසඳීම

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
<b>බදු පෙර ලාභය</b>	<b>28,381,414</b>	15,644,625	<b>28,424,952</b>	16,791,054
වර්ෂය සඳහා ආදායම් බදු (ගිණුම්කරණ ලාභය මත බදු අනුපාතය)	<b>6,811,539</b>	4,380,495	<b>6,821,989</b>	4,701,495
පෙර වර්ෂවල ප්‍රවර්තන බදු ගැලපීම්	<b>(851,151)</b>	-	<b>(912,847)</b>	-
එකතුකළා: බදු කටයුතු සඳහා අඩු කළ නොහැකි වියදම් මගින් බදු සඳහා ඇතිවූ බලපෑම	<b>2,932,271</b>	2,853,538	<b>3,035,202</b>	2,926,713
අඩුකළා: බදු කටයුතු සඳහා අඩු කළහැකි වියදම් මගින් බදු සඳහා ඇතිවූ බලපෑම	<b>1,557,873</b>	739,430	<b>1,577,157</b>	749,332
: බදු නිදහස් ආදායම සඳහා බදු බලපෑම	<b>597,996</b>	476,916	<b>597,996</b>	429,316
<b>වර්ෂය සඳහා බදු වියදම</b>	<b>6,736,789</b>	6,017,687	<b>6,769,190</b>	6,449,560
<b>බදු අනුපාත</b>	<b>24%</b>	28%	<b>24%</b>	28%

13. (ආ) ආදායම් ප්‍රකාශයට ගලපන ලද විලම්බිත බදු (බැර)/වියදම සකස් වී ඇත්තේ පහත පරිදිය.

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
<b>විලම්බිත බදු වත්කම්</b>	<b>(383,185)</b>	(621,711)	<b>(384,186)</b>	(621,711)
<b>විලම්බිත බදු වගකීම්</b>	<b>(91,815)</b>	140,733	<b>(90,870)</b>	141,427
<b>ආදායම් ප්‍රකාශයට ගලපන ලද විලම්බිත බදු (බැර)/වියදම</b>	<b>(475,000)</b>	(480,978)	<b>(475,056)</b>	(480,284)

ආදායම් බදු අනුපාතය 28% සිට 24% දක්වා වෙනස්වීම

2021 මැයි 13 දින සහතික කරන ලද 2021 අංක 10 දරණ දේශීය ආදායම් සංශෝධන පනතට අනුකූලව බැංකුව විසින් ආදායම් බදු සහ විලම්බිත බදු වගකීම් ගණනය කිරීම සඳහා 24%ක සංශෝධිත අනුපාතය භාවිතා කරන ලදී. සංසන්දනාත්මක කාලසීමාවන් සඳහා ආදායම් බදු/විලම්බිත බදු වගකීම් ගණනය කර ඇත්තේ 28% ක බදු අනුපාතය භාවිතා කරමින් වන අතර පසුගිය මූල්‍ය වර්ෂය සඳහා ආදායම් බදු අනුපාතය අඩු කිරීමේ බලපෑම වත්මන් මූල්‍ය වර්ෂයට සකස් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් බදු වියදම රු.මිලියන 771 අඩු වී ඇත. මේ සඳහා රු. මිලියන 851 ක වත්මන් බදු වියදමට එරෙහිව සහ රු. මිලියන 80 ක විලම්බිත බදු වියදම් අන්තර්ගත වේ. මීට අමතරව වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට විලම්බිත බදු වියදම ආපසු හැරවීම තුළින් වූ අඩුවීම රු. මිලියන 127 කි.

14 කොටසක ඉපැයුම

ගිණුම්කරණ ප්‍රතිපත්ති

සමූහය විසින් එහි සාමාන්‍ය කොටස්වල මූලික හා තනුක කොටසක ඉපයීම් දත්ත ඉදිරිපත් කරනු ලබයි. බැංකුවේ සාමාන්‍ය කොටස් හිමිකරුවන්ට අදාළ වන වර්ෂය සඳහා වූ ලාභය හෝ අලාභය එම වර්ෂය තුළ බලාත්මක හරිත මධ්‍යක සාමාන්‍ය කොටස් ගණනින් බෙදීමෙන් මූලික කොටසක ඉපයුම ගණනය කරනු ලැබේ. සාමාන්‍ය කොටස් හිමිකරුවන්ට අදාළ වන වර්ෂය සඳහා වූ ලාභය හෝ අලාභය වර්ෂය තුළ බලාත්මක හරිත මධ්‍යක සාමාන්‍ය කොටස් ගණනින් බෙදා ඊට සියලුම තනුකික භවය සාමාන්‍ය කොටස් සඳහා වූ බලපෑම ගැලපීමෙන් තනුක කොටසක ඉපයුම ගණනය කෙරෙයි. 2021 දෙසැම්බර් 31 වන දිනට බැංකුව සතුව තනුකික භවය සාමාන්‍ය කොටස් නොමැත.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

14. කොටසක ඉපයුම (සම්බන්ධයි)

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
සාමාන්‍ය කොටස් හිමිකරුවන් සඳහා වන ශුද්ධ ලාභය	22,119,624	10,107,916	22,130,818	10,821,118
සාමාන්‍ය කොටස් හිමිකරුවන්ට බෙදාහරින ලද ශුද්ධ ලාභය තනුකවීමේ බලපෑම සඳහා ගැලපීමෙන් පසු	22,119,624	10,107,916	22,130,818	10,821,118
කොටසක මූලික ඉපයුම් සඳහා හරින මධ්‍යක සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	940,000	940,000	940,000	940,000
තනුක වීමේ බලපෑම	-	-	-	-
තනුක වීමේ බලපෑම ගැලපීමෙන් පසු හරින මධ්‍යක සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	940,000	940,000	940,000	940,000
සාමාන්‍ය කොටසක මූලික ඉපයීම්	23.53	10.75	23.54	11.51
සාමාන්‍ය කොටසක තනුක ඉපයීම්	23.53	10.75	23.54	11.51

14. (අ) කොටසක මූලික හා තනුක ඉපයුම් සඳහා බර තැබූ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව

	පවතින සාමාන්‍ය කොටස් සංඛ්‍යාව		බර තැබූ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ජනවාරි 01 දිනට නිකුත් වූ කොටස් සංඛ්‍යාව	940,000	940,000	940,000	940,000
එකතුකළා: වර්ෂය තුළ නිකුත් කළ කොටස් සංඛ්‍යාව	-	-	-	-
කොටසක මූලික හා තනුක ඉපයුම් සඳහා බර තැබූ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව	940,000	940,000	940,000	940,000

15 ගණනය කරන ලද පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්ති (ශ්‍රී.ල.ගි.ව.ප්‍ර.9) මූල්‍ය උපකරණ අනුව මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ වර්ගීකරණය යටතේ මූල්‍ය උපකරණවල ධාරන අගය පහත පරිදි සාරාංශගත කර ඇත.

15. (අ) බැංකුව - 2021

සටහන	ක්‍රමකය පිරිවැය	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කරන ලද	එකතුව
<b>වත්කම්</b>				
මුදල් හා මුදල් සමානවත්	16	7,656,038	-	7,656,038
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-
බැංකුවල ඇති තැන්පතු	18	7,120,698	-	7,120,698
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	-
ණය සහ අත්තිකාරම්	21	538,941,789	-	538,941,789
ණය උපකරණ	20,22 සහ 23	935,350,052	17,242,953	10,922,236
හිමිකම් උපකරණ	20 සහ 23	-	2,329,980	2,895,358
<b>මූල්‍ය වත්කම් එකතුව</b>		<b>1,489,068,577</b>	<b>19,572,933</b>	<b>13,817,594</b>
				<b>1,522,459,104</b>

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්වකාව  
 පාලක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

15. ගණනය කරන ලද පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය (සම්බන්ධයි)

	සටහන	ක්‍රමය පිරිවැය රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	එකතුව රු. '000
<b>වගකීම්</b>				
බැංකුවලට ගෙවිය යුතු	32	7,686,553	-	7,686,553
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	33	-	-	-
<b>මූල්‍ය වගකීම්</b>				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	35	1,428,467,385	-	1,428,467,385
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	35	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	35	7,719,532	-	7,719,532
නිකුත් කළ ණය සුරැකුම්පත්	37	37,529,017	-	37,529,017
<b>මූල්‍ය වගකීම් එකතුව</b>		<b>1,481,402,487</b>	<b>-</b>	<b>1,481,402,487</b>

15. (ආ) බැංකුව 2020

	සටහන	ක්‍රමය පිරිවැය රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>					
මුදල් හා මුදල් සමානයන්	16	6,491,963	-	-	6,491,963
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	18	13,253,499	-	-	13,253,499
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	19,897	-	19,897
ණය සහ අත්තිකාරම්	21	516,795,160	-	-	516,795,160
ණය උපකරණ	20,22 සහ 23	754,233,344	9,545,998	12,501,874	776,281,216
හිමිකම් උපකරණ	20 සහ 23	-	1,675,748	2,769,948	4,445,696
<b>මූල්‍ය වත්කම් එකතුව</b>		<b>1,290,773,966</b>	<b>11,241,643</b>	<b>15,271,822</b>	<b>1,317,287,431</b>

	සටහන	ක්‍රමය පිරිවැය රු. '000	ලාභාලාභ මගින් සාධාරණ අගයට නම් කරන ලද රු. '000	එකතුව රු. '000
<b>වගකීම්</b>				
බැංකුවලට ගෙවිය යුතු	32	12,862,337	-	12,862,337
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	33	-	-	-
<b>මූල්‍ය වගකීම්</b>				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	35	1,237,123,791	-	1,237,123,791
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	35	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	35	8,159,591	-	8,159,591
නිකුත් කළ ණය සුරැකුම්පත්	37	31,773,753	-	31,773,753
<b>මූල්‍ය වගකීම් එකතුව</b>		<b>1,289,919,472</b>	<b>-</b>	<b>1,289,919,472</b>

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම්  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

චානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



15. ගණනය කරන ලද පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය (සම්බන්ධයි)

15. (අ) සමූහය- 2021

විස්තරය	සටහන	ක්‍රමය	ලාභාලාභ මගින්	වෙනත් විස්තීර්ණ	එකතුව
		පිරිවැය	සාධාරණ අගයට නම් කරන ලද	ආදායම් මගින් සාධාරණ අගයට නම් කරන ලද	
		රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>වත්කම්</b>					
මුදල් හා මුදල් සමානයන්	16	7,721,532	-	-	7,721,532
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	7	-	-	7
බැංකුවල ඇති තැන්පතු	18	9,323,663	-	-	9,323,663
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	-	-
ණය සහ අත්තිකාරම්	21	538,600,866	-	-	538,600,866
ණය උපකරණ	20,22 සහ 23	940,536,328	38,062,172	12,931,250	991,529,750
හිමිකම් උපකරණ	20 සහ 23	-	2,329,980	3,062,553	5,392,533
<b>මූල්‍ය වත්කම් එකතුව</b>		<b>1,496,182,396</b>	<b>40,392,152</b>	<b>15,993,803</b>	<b>1,552,568,350</b>

විස්තරය	සටහන	ක්‍රමය	ලාභාලාභ මගින්	එකතුව
		පිරිවැය	සාධාරණ අගයට නම් කරන ලද	
		රු. '000	රු. '000	රු. '000
<b>වගකීම්</b>				
බැංකුවලට ගෙවිය යුතු	32	10,470,191	-	10,470,191
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	33	-	-	-
<b>මූල්‍ය වගකීම්</b>				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	35	1,426,724,704	-	1,426,724,704
- ණය සුරැකුපත් හිමියන්ට ගෙවියයුතු	35	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	35	27,087,920	-	27,087,920
නිකුත් කළ ණය සුරැකුම්පත්	37	37,618,575	-	37,618,575
<b>මූල්‍ය වගකීම් එකතුව</b>		<b>1,501,901,390</b>	<b>-</b>	<b>1,501,901,390</b>

15. (අ) සමූහය - 2020

විස්තරය	සටහන	ක්‍රමය	ලාභාලාභ මගින්	වෙනත් විස්තීර්ණ	එකතුව
		පිරිවැය	සාධාරණ අගයට නම් කරන ලද	ආදායම් මගින් සාධාරණ අගයට නම් කරන ලද	
		රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>වත්කම්</b>					
මුදල් හා මුදල් සමානයන්	16	6,598,595	-	-	6,598,595
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	6	-	-	6
බැංකුවල ඇති තැන්පතු	18	17,456,660	-	-	17,456,660
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	19,897	-	19,897
ණය සහ අත්තිකාරම්	21	517,833,067	-	-	517,833,067
ණය උපකරණ	20,22 සහ 23	758,594,934	21,638,390	13,149,882	793,383,206
හිමිකම් උපකරණ	20 සහ 23	-	1,979,554	2,909,959	4,889,513
<b>මූල්‍ය වත්කම් එකතුව</b>		<b>1,300,483,262</b>	<b>23,637,841</b>	<b>16,059,841</b>	<b>1,340,180,943</b>

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

15. ගණනය කරන ලද පදනම මත මූල්‍ය උපකරණවල විශ්ලේෂණය (සම්බන්ධයි)

15. (අ) සමූහය - 2020 (සම්බන්ධයි)

	සටහන	ක්‍රමිකය	ලාභාලාභ මගින්	එකතුව
		පිරිවැය	සාධාරණ අගයට නම් කරන ලද	
		රු. '000	රු. '000	රු. '000
<b>වගකීම්</b>				
බැංකුවලට ගෙවිය යුතු	32	13,339,705	-	13,339,705
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	33	-	-	-
<b>මූල්‍ය වගකීම්</b>				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	35	1,237,669,284	-	1,237,669,284
- ණය සුරැකුපත් හිමියන්ට ගෙවියයුතු	35	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	35	19,656,090	-	19,656,090
නිකුත් කළ ණය සුරැකුම්පත්	37	31,908,279	-	31,908,279
<b>මූල්‍ය වගකීම් එකතුව</b>		<b>1,302,573,358</b>	<b>-</b>	<b>1,302,573,358</b>

16 මුදල් හා මුදල් සමානයන්

ශීඝ්‍රමිකරණ ප්‍රතිපත්ති

වටිනාකම වෙනස්වීම නොසැලකිය හැකි තරම් වන අවදානමකට යටත් අතැති මුදල්, බැංකුවල ඇති තැන්පතු, කෙටි දැනුම් දීමකින් ලබාගත හැකි මුදල් යනාදිය මුදල් හා මුදල් සමානයන් යන්නට ඇතුළත්ය. දළ අගයෙන් හානිකරණ අඩු කොට මෙම මූල්‍ය වත්කම්වල වටිනාකම මූල්‍ය වාර්තාවන දක්වා ඇත. එම බැංකුවල බාහිර ශ්‍රේණිගත කිරීම් මත පදනම්වල ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 "මූල්‍ය උපකරණ" අනුව සමූහය විසින් හානිකර ප්‍රතිපාදන ගණනය කර ඇත.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
අතැති මුදල්	3,687,059	1,901,551	3,691,618	1,906,210
බැංකුවල ඇති ශේෂයන්	3,968,959	4,590,397	4,029,894	4,692,371
කෙටි දැනුම් දීමකින් ආපසු ලබා ගතහැකි මුදල්	245	112	245	112
<b>දළ මුදල් හා මුදල් සමානයන් (*)</b>	<b>7,656,263</b>	<b>6,492,060</b>	<b>7,721,757</b>	<b>6,598,693</b>
අපේක්ෂිත ණය අලාභ හානිකරණය	(225)	(97)	(225)	(98)
<b>ශුද්ධ මුදල් හා මුදල් සමානයන් (*)</b>	<b>7,656,038</b>	<b>6,491,963</b>	<b>7,721,532</b>	<b>6,598,595</b>

(\*) දළ මුදල් සහ මුදල් සමානයන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි දක්වා ඇත.

17 මහ බැංකුව වෙතැති ශේෂයන්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
මහ බැංකු වෙතැති ව්‍යාවස්ථාපිත නොවන ශේෂයන්				
ශ්‍රී ලංකා මහ බැංකුව	-	-	7	6
<b>එකතුව</b>	<b>-</b>	<b>-</b>	<b>7</b>	<b>6</b>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

18 බැංකුවල ඇති තැන්පතු

ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකුව සහ සමූහය එහි කෙටිකාලීන බැඳීම් කළමනාකරණය සඳහා යොදවනු ලබන හා සාධාරණ අගය වෙනස්වීමේ අවදානම නොසැලකිය හැකි තරම් වන බැංකුවල ඇති කෙටිකාලීන තැන්පතු මේ යටතට අයත් වේ. ඒවා මූල්‍ය ප්‍රකාශයන්හි ඒවායේ නාමික අගයට හෝ දළ වටිනාකමෙන් හානිකරණය අඩුකර අවශ්‍ය තැන්හි දක්වා ඇත.

අදාළ බැංකුවේ බාහිර ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී.ල.මු.ව.ප්‍ර. 09 මූල්‍ය උපකරණ ප්‍රකාර සමූහය විසින් හානිකරණ ප්‍රතිපාදන ගණනය කර ඇත.

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
<b>ශ්‍රී ලංකාවේ බැංකු වල ඇති තැන්පතු</b>				
ශ්‍රී ලංකා රුපියල්	-	-	2,207,489	4,206,751
ඇමරිකානු ඩොලර්	3,601,110	8,809,168	3,601,110	8,809,168
යුරෝ	1,232,755	1,940,426	1,232,755	1,940,426
මහා බ්‍රිතාන්‍ය පවුම්	1,308,872	1,345,015	1,308,872	1,345,015
ඕස්ට්‍රේලියානු ඩොලර්	979,639	1,160,601	979,639	1,160,601
<b>බැංකුවල ඇති දළ තැන්පතු</b>	<b>7,122,376</b>	<b>13,255,210</b>	<b>9,329,865</b>	<b>17,461,961</b>
අපේක්ෂිත ණය අලාභ හානිකරණය	(1,678)	(1,711)	(6,202)	(5,301)
<b>බැංකුවල ඇති ශුද්ධ තැන්පතු</b>	<b>7,120,698</b>	<b>13,253,499</b>	<b>9,323,663</b>	<b>17,456,660</b>

19 ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ

ගිණුම්කරණ ප්‍රතිපත්ති

පොලී අනුපාතික, මූල්‍ය උපකරණවල මිල, වෙළඳ ද්‍රව්‍ය මිල, විදේශ විනිමය අනුපාතික, ණය අවදානම් හා දර්ශක වල වෙනස්වීම් මත අගය, සකස් කර ගන්නා මූල්‍ය උපකරණ, ව්‍යුත්පන්නයන් වේ. ඉදිරි රැකුම් උපකරණ ලෙස නම් කර නොමැති විට ව්‍යුත්පන්න, වෙළඳාම සඳහා ඇති ලෙස වර්ගීකරණය වෙයි. සමූහය විසින් පොලී අනුපාතික (Swaps) හා විදේශ විනිමය ඉදිරි ගිවිසුම් යනාදී ව්‍යුත්පන්න භාවිතා කරනු ලබයි.

**ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට වාර්තා කළ ව්‍යුත්පන්න**  
 ඉදිරි රැකුම් උපකරණ ලෙස භාවිත වන ව්‍යුත්පන්න හැරුණු විට සෙසු ව්‍යුත්පන්න සාධාරණ අගයට වාර්තා කරන අතර, එකී සාධාරණ අගය ධනාත්මක වන්නේ නම් වත්කම් ලෙස සලකන අතර සාධාරණ අගය සෘණාත්මක වන්නේ නම් වගකීම් ලෙස සැලකෙයි. ව්‍යුත්පන්නවල සාධාරණ අගයේ වෙනස්වීම්, වෙළඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ආදායම්වල ඇතුළත් වේ.

**ඉදිරි රැකුම් උපකරණ ලෙස භාවිත වන ව්‍යුත්පන්න**  
 විදේශ විනිමය අනුපාතික හෝ පොලී අනුපාතික සම්බන්ධ අවදානම් රැකුම්ගත කිරීම සඳහා සමූහය විසින් ව්‍යුත්පන්න ගිවිසුම් වලට එළඹෙයි. මෙකී ව්‍යුත්පන්න සාධාරණ අගයට මනිනු ලබයි. ඉදිරි රැකුම් කාර්යක්ෂම වන අවස්ථාවලදී, සාධාරණ අගයට මනිනු ලැබූ ව්‍යුත්පන්න සහ පිරිවැයට/ක්‍රමයක් පිරිවැයට මනිනු ලබන මූල්‍ය වත්කම් හෝ වගකීම් මගින් මූල්‍ය ප්‍රකාශනය තුළ පැන නගින අස්ථාවර භාවය ඉවත් කිරීම සඳහා සමූහය විසින් ඉදිරි රැකුම් ගිණුම්කරණ නොගැලපීම් යොදා ගනී.

**මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්**  
 වාර්තා කරනු ලබන සෑම කාලසීමාවක් අවසානයේදීම මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සාධාරණ අගයට ගණනය කරනු ලබයි.

මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් ලෙස නම් කෙරෙන සහ එසේ නම් කිරීමට සුදුසු වන ව්‍යුත්පන්නයන්හි සාධාරණ අගයෙහි වෙනස්කම්වල සඵල කොටස, මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සාධාරණ අගයේ ලාභ/අලාභ යටතේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ දක්වනු ලැබේ. එසේ සඵල නොවන කොටසකට අදාළ සාධාරණ අගයෙහි කිසියම් ලාභයක් හෝ අලාභයක් ආදායම් ප්‍රකාශයෙන් එක්වරම හඳුනාගනු ලැබේ.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපේ කිරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

19. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ (සම්බන්ධයි)

ඉදිරි රැකුම් අයිතම මගින් ලාභය හෝ අලාභයට බලපෑමක් ඇති කෙරෙන කාල සීමාවන්හි දී වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති සමුච්චිත ලාභ හෝ අලාභ, ආදායම් ප්‍රකාශයට යළි වර්ගීකරණය කරනු ලබයි. කෙසේ වුවද ඉදිරි රැකුම්ගත පුරෝකථන ගනුදෙනුවල ප්‍රතිඵල ලෙස මූල්‍ය නොවන වත්කම් හෝ මූල්‍ය නොවන වගකීමක් හඳුනා ගැනෙන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි කලින් හඳුනාගන්නා ලද ලාභ හා අලාභ, හිමිකම් වෙතින් ඉවත්කර වත්කමෙහි හෝ වගකීමෙහි මූලික පිරිවැය ගණනය කිරීමෙහි ඇතුළත් කරනු ලබයි.

ඉදිරි රැකුම්ගත උපකරණයක් කල් ඉකුත්වන විට හෝ විකුණනු ලබන විට හෝ ඉදිරි රැකුමක් තවදුරටත් අදාළ ගිණුම්කරණ නිර්ණායක සමග අනුකූල නොවන විට ආදායම් ප්‍රකාශයෙහි පුරෝකථන ගනුදෙනුව හඳුනා ගැනෙන තෙක් ඒ වන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති කිසියම් සමුච්චිත ලාභයක් හෝ අලාභයක් හිමිකම් වෙත රඳවා ගැනෙයි. පුරෝකථන ගනුදෙනුවක් තවදුරටත් සිදු වෙනැයි අපේක්ෂා නොකරන විට වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගනු ලැබ ඇති සමුච්චිත ලාභය හෝ අලාභය, එක්වරම ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කරනු ලබයි.

19.1 ව්‍යුත්පන්න වත්කම්

බැංකුව සහ සමූහය

දෙසැම්බර් 31 දිනට	සටහන	වත්කම්		නාමික	
		2021	වටිනාකම 2021	2020	වටිනාකම 2020
		රු. '000	රු. '000	රු. '000	රු. '000
පොලී අනුපාත ව්‍යුත්පන්න					
පොලී අනුපාත හුවමාරු ගිවිසුම්	19.2	-	-	19,897	2,000,000
විදේශ විනිමය ව්‍යුත්පන්න					
විනිමය හුවමාරු කිරීම්		-	-	-	-
එකතුව		-	-	19,897	2,000,000

19.2 විදේශ විනිමය හුවමාරු ගිවිසුම

විස්තර	ඉදිරි රැකුමෙහි විස්තර
හුවමාරු ගිවිසුම් උපකරණ	සමපාර්ශ්විකය - ඩී එෆ් සී සී බැංකුව නාමික අගය - ශ්‍රී.ල.රු.මි. 2,000
හුවමාරු ගිවිසුම් අයිතම	ඩී එෆ් සී සී බැංකුව වෙතින් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත කාලීන ණය මි. 2,000
මුදල් ප්‍රවාහ ජනිතවීමට අපේක්ෂිත කාලසීමාව	අර්ධ වාර්ෂික පොලී ගෙවීම
ගිවිසුම අවසන් කිරීම	2021 පෙබරවාරි 20
පාදක පොලී අනුපාතිකය	සාමාන්‍ය බර තැබූ මූලික ණය අනුපාතිකය මාස 06 (AWPLR)

20 ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

මූල්‍ය වත්කමක් ප්‍රධාන වශයෙන් අත්පත් කරගෙන ඇත්තේ නුදුරු කාලයේදී විකිණීමේ හෝ ප්‍රතිමිලදී ගැනීමේ අරමුණින් හෝ කෙටිකාලීන ලාභාපේක්ෂාවන් එක්ව කළමනාකරණය කරනු ලබන ආයෝජන කළඹක කොටසක් ලෙස රඳවා තබාගෙන ඇති විට හෝ සාධාරණ අගයට වාර්තා කර ඇති විට ඒවා ලාභය/අලාභය මගින් හඳුනාගනු ලැබූ මූල්‍ය වත්කමක් ලෙස වර්ගීකරණය කරනු ලැබේ. ඉදිරි රැකුම් ගිවිසුම් යටතේ ඉදිරි රැකුම් උපකරණ ලෙස නම් නොකරන ලද ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ ද මෙම කාණ්ඩයට ඇතුළත් වේ. ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 - මූල්‍ය උපකරණ අනුව වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට හෝ ක්‍රමානුකූල පිරිවැයට මනිනු ලබන්නේ නම් හැර මූල්‍ය වත්කම් ලාභය/අලාභය මගින් සාධාරණ අගයට මනිනු ලබයි.

අතිරේක තොරතුරු | මූල්‍ය වාර්තා | පාලනය | කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය | අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය | පුරවිකාව | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

ලාභය/අලාභය හරහා හඳුනාගනු ලබන මූල්‍ය වත්කම්, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට වාර්තා කරනු ලබයි. සාධාරණ අගයෙහි වෙනස්වීම්, වෙළඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ලාභ/අලාභ යටතේ හඳුනාගනු ලබන අතර ගිවිසුම්වල කොන්දේසි ප්‍රකාර හෝ ගෙවීම් සිදු කිරීමේ අයිතිය ස්ථාපිත වූ පොලී ආදායම් හා වියදම් ශුද්ධ පොලී ආදායමෙහි වාර්තා කරයි. ලාභාංශ ආදායම හා උපලබ්ධි ලාභ/අලාභ වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභ/අලාභ යටතේ වාර්තා කෙරෙයි.

නුදුරු කාලයේදී විකිණීමට ඇති අපේක්ෂාව තව දුරටත් අදාළ වන්නේ දැයි තීරණය කිරීමට සමූහය විසින් ව්‍යුත්පන්නයන් නොවන ලාභය/අලාභය හරහා හඳුනාගත් මූල්‍ය වත්කම් අගයනු ලබයි. සක්‍රීය වෙළඳපළක් නොමැතිවීම හේතුකොට ගෙන මෙම මූල්‍ය වත්කම් වෙළඳාම් කිරීමට අපොහොසත් වනවිට සහ නුදුරු අනාගතයේදී ඒවා විකිණීම සඳහා වන කළමනාකරණ අපේක්ෂාව සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති විට, සමූහයට ඉතා විරල අවස්ථාවන්හි දී පමණක් මෙම මූල්‍ය වත්කම් නැවත වර්ගීකරණය සඳහා සලකා බැලිය හැකිය.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
සාධාරණ අගයට ගණනය කළ ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් භාණ්ඩාගාර බිල්පත්		9,421,673	3,940,500	16,343,128	9,879,603
භාණ්ඩාගාර බැඳුම්කර		7,821,281	5,605,498	21,719,045	11,758,787
ගිම්කම් සුරැකුම්පත්	20. (ආ)	2,069,513	1,485,655	2,069,513	1,485,655
ඒකක භාර		260,466	190,093	260,466	493,899
උප එකතුව		19,572,933	11,221,746	40,392,152	23,617,944
සාධාරණ අගයට නම් කළ		-	-	-	-
එකතුව		19,572,933	11,221,746	40,392,152	23,617,944

20. (අ) විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
සුරැකුම්කරණය තුළින් සුරැකුම් ලෙස ගිවිසින ලද	-	-	20,622,579	9,355,916
තබා නොමැති	19,572,933	11,221,746	19,769,573	14,262,028
දළ එකතුව	19,572,933	11,221,746	40,392,152	23,617,944
ව්‍යවහාර මුදල් ඒකක වශයෙන් ශ්‍රී ලංකා රුපියල්	19,572,933	11,221,746	40,392,152	23,617,944
ඇමෙරිකානු ඩොලර්	-	-	-	-
දළ එකතුව	19,572,933	11,221,746	40,392,152	23,617,944

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ ප්‍රාග්ධන ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

20. ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි)

20. (ආ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය

දෙසැම්බර් 31 දිනට	2021			2020		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
<b>1. බැංකු ක්ෂේත්‍රය</b>						
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පීඑල්සී	1,054,474	143,015	83,620	1,030,963	143,015	83,405
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පීඑල්සී (ඡන්දය රහිත)	293,166	34,889	21,108	285,726	34,889	20,029
ඩී එෆ් සී සී බැංකුව	453,088	86,002	27,185	432,556	86,002	28,246
හැටන් නැෂනල් බැංකුව (ඡන්දය රහිත)	-	-	-	300,837	30,652	30,264
සම්පත් බැංකුව පීඑල්සී	2,757,478	201,346	143,665	556,917	147,608	75,518
නේෂන් ට්‍රස්ට් බැංකුව පීඑල්සී	2,284,901	141,097	125,670	2,331,061	143,948	139,864
ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී	745,611	52,715	51,372	-	-	-
උප එකතුව		659,064	452,620		586,113	377,326
<b>2. ප්‍රාග්ධන භාණ්ඩ ක්ෂේත්‍රය</b>						
එයිටිකන් ස්පෙන්ස් පීඑල්සී	-	-	-	2,493,516	294,681	144,125
ඇක්සෙස් ඉන්ජිනියරින් පීඑල්සී	1,825,023	69,788	58,218	3,470,023	132,692	85,363
ජීසීඑල් කේබල්ස් පීඑල්සී	717,331	71,274	71,912	-	-	-
බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පනි පීඑල්සී	-	-	-	811	259	85
කලම්බු ඩොක්‍යාර්ඩ් පීඑල්සී	774,494	172,877	61,495	1,212,327	270,607	103,411
රේණුකා හෝල්ඩින්ග්ස් පීඑල්සී (ඡන්දය රහිත)	-	-	-	466,438	11,307	5,131
ලංකා සෙරමික් පීඑල්සී	25,589	3,463	3,838	89,190	12,069	12,308
හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී	1,799,843	148,975	120,409	673,843	47,288	67,317
හේලිස් පීඑල්සී	711,159	67,966	92,451	-	-	-
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී	3,194,987	458,997	479,248	1,361,630	190,726	203,700
වැලිබල් වන් පීඑල්සී	-	-	-	2,485,454	57,397	64,622
රිවර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පනි පීඑල්සී	1,604,084	31,939	39,460	-	-	-
උප එකතුව		1,025,279	927,033		1,017,027	686,062
<b>3. පාරිභෝගික සේවා</b>						
ජීමියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී	1,208,119	94,278	53,278	1,366,132	106,609	58,607
එයිටිකන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩින්ග්ස් පීඑල්සී	2,035,726	182,935	86,111	2,102,133	188,903	67,899
සිලෝන් හොටෙල්ස් කෝපරේෂන් පීඑල්සී	-	-	-	3,975,017	128,776	53,663
ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී	2,011,205	37,557	29,565	2,011,205	37,557	22,123
ලයිට් හවුස් හොටෙල්ස් පීඑල්සී	1,175,667	71,492	41,031	1,175,667	71,492	41,854
මාරවිල රිසෝට්ස් පීඑල්සී	-	-	-	699,556	5,915	1,469
කින්ග්ස්බර් පීඑල්සී	3,669,712	41,556	34,862	2,871,666	65,038	34,173
ජෙට්වින්ග් සිම්පොනි පීඑල්සී	1,300,000	19,500	16,380	1,300,000	19,500	12,480
උප එකතුව		447,318	261,227		623,791	292,268
<b>4. පාරිභෝගික කල්පැවැතුම් සහ ඇඟලුම්</b>						
ටීජේ ලංකා පීඑල්සී	2,029,737	79,646	90,120	-	-	-
උප එකතුව		79,646	90,120		-	-

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය

සුරැකීම

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

20. ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් (සම්බන්ධයි)

20. (ආ) හිමිකම් සුරැකුම්පත් (නිල ලැයිස්තුගත) - බැංකුව හා සමූහය (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	2021			2020		
	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	වෙළඳ අගය රු. '000
5. විවිධාංගකාන මූල්‍ය ක්ෂේත්‍රය						
එල් ඕ එල් සී ෆින්ෆන්ස් පීඑල්සී	-	-	-	3,628,769	40,148	13,064
උප එකතුව					40,148	13,064
6. ආහාරපාන හා දුම්කොළ ක්ෂේත්‍රය						
බ්‍රවුන්ස් සහ සමාගම පීඑල්සී	-	-	-	2,327,153	11,636	10,007
මෙල්ස්ටාකෝප් පීඑල්සී	1,356,817	71,652	76,117	-	-	-
උප එකතුව		71,652	76,117		11,636	10,007
7. ද්‍රව්‍ය						
ටෝකියෝ සීමෙන්ට් කම්පනි (ලංකා) පීඑල්සී	714,762	41,817	42,743	-	-	-
ටෝකියෝ සීමෙන්ට් කම්පනි (ලංකා) පීඑල්සී (ඡන්දය රහිත)	1,135,906	62,334	56,455	-	-	-
ඩීප්ඩී ප්‍රඩක්ට්ස් පීඑල්සී	1,136,337	59,363	57,612	-	-	-
උප එකතුව		163,514	156,810			
8. රක්ෂණ						
ජනගකති රක්ෂණ සමාගම පීඑල්සී	881,521	24,785	27,063	-	-	-
උප එකතුව		24,785	27,063			
9. ඉඩකඩම්						
ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී	-	-	-	943,473	23,777	13,586
උප එකතුව					23,777	13,586
10. විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රය						
ඩයලොග් ඇක්සියාටා පීඑල්සී	3,738,360	81,332	40,748	3,738,360	81,332	46,356
උප එකතුව		81,332	40,748		81,332	46,356
11. උපයෝගීතා						
එල් වී එල් එන්රජ් ෆන්ඩ් පීඑල්සී	3,597,704	35,977	37,776	4,606,600	46,066	46,987
උප එකතුව		35,977	37,776		46,066	46,987
එකතුව		2,588,567	2,069,513		2,429,889	1,485,655

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

21 ක්‍රමඝෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ණය හා අත්තිකාරම් අතරට පහත දෑ හැර සක්‍රීය වෙළඳපළක මිල ප්‍රකාශ කර නොමැති ස්ථාවර හෝ නිශ්චය කළහැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් අයත් වේ.

- සමූහය විසින් වහාම හෝ නුදුරු කාලයේදී විකිණීමට අපේක්‍ෂිත හෝ මූලික හඳුනා ගැනීමේදී ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ දෑ
- සමූහය විසින් මූලික හඳුනා ගැනීමේදී වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගයට මනින ලද මූල්‍ය වත්කම් ලෙස නම් කළ දෑ

ණය හා අත්තිකාරම් යන්නට බැඳුණු වලින් හා වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබියයුතු වටිනාකම් අයත් වේ. මූලික ගණනය කිරීම් වලින් අනතුරුව ණය හා අත්තිකාරම්, සඵල පොලී අනුපාතික භාවිත කරමින් අගය අඩුවීම සඳහා හානිකරණ ප්‍රතිපාදන තබමින් ක්‍රමඝෂය පිරිවැයට ගණනය කරනු ලබයි. ක්‍රමඝෂය පිරිවැයට ගණනය කරනු ලබන්නේ සඵල පොලී අනුපාතිකයෙහි සංකලිත කොටසක් වන ගාස්තු සහ පිරිවැය හා අත්පත් කර ගැනීමේදී අත්වන කිසියම් වට්ටමක් හෝ අධිමිලක් සැලකිල්ලට ගැනීමෙනි. ආදායම් ප්‍රකාශයේ පොලී ආදායම් යටතට ක්‍රමඝෂය අන්තර්ගත වේ. හානිකරණය මගින් උද්ගතවූ අලාභ ආදායම් ප්‍රකාශයෙහි .ණය සහ අනෙකුත් අලාභ හානිකරණ. යටතේ වාර්තා කරනු ලබයි.

2018 ජනවාරි මස 01 දින සිට පහත සඳහන් කොන්දේසි ද්විත්වයට අදාළ වන අවස්ථාවලදී බැංකුව විසින් ණය හා අත්තිකාරම් ක්‍රමඝෂය පිරිවැයට පමණක් මනිනු ලබයි.

- ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස්කිරීම පිණිස මූල්‍ය වත්කම් රඳවා ගැනීමේ අරමුණ ඇතිව ව්‍යාපාරික ආකෘතියක් තුළ මූල්‍ය වත්කම් රඳවා ගනු ලබයි.
- මූල්‍ය වත්කම් වල ගිවිසුම්ගත නියමයන් මගින් ගෙවියයුතු මුදල් මුදල මත පොලිය හා මුදල් මුදලෙහි පූර්ණ ගෙවීම් සඳහා මූල්‍ය ප්‍රවාහ නිශ්චිත දිනවල එළඹේ.

ව්‍යවහාරික ආකෘතියෙහි විස්තර පිටු අංක 277 හි දක්වා ඇති සටහන් අංක 2.5.1.4.1 හා 2.5.1.4.2 හි දැක්වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>දළ ණය හා අත්තිකාරම්</b>				
අපේක්ෂිත ණය අලාභ සඳහා යටත් නොවන*	<b>33,230,530</b>	34,409,823	<b>32,045,317</b>	33,396,807
1 අදියර**	<b>475,181,540</b>	453,892,412	<b>475,946,193</b>	455,676,339
2 අදියර	<b>22,500,946</b>	20,543,620	<b>22,608,174</b>	20,842,025
3 අදියර	<b>19,998,993</b>	16,941,127	<b>21,449,544</b>	18,489,542
<b>දළ ණය හා අත්තිකාරම්</b>	<b>550,912,009</b>	525,786,983	<b>552,049,228</b>	528,404,713
<b>අඩුකළා: පහත පරිදි සමුච්චිත හානිකරණය</b>				
1 අදියර	<b>3,515,327</b>	2,948,093	<b>3,597,035</b>	3,059,041
2 අදියර	<b>2,150,965</b>	897,811	<b>2,168,833</b>	973,686
3 අදියර	<b>6,303,928</b>	5,145,919	<b>7,682,494</b>	6,538,919
<b>මුළු හානිකරණය</b>	<b>11,970,220</b>	8,991,823	<b>13,448,362</b>	10,571,646
<b>ශුද්ධ ණය හා අත්තිකාරම්</b>	<b>538,941,789</b>	516,795,160	<b>538,600,866</b>	517,833,067

(\* ) ප්‍රතිචක්‍රණී ගිවිසුම් යටතේ මිලදී ගත් සුද්ධකම්පත් සහ තැන්පතු වලට එරෙහි ණය මෙයට ප්‍රධාන වශයෙන් ඇතලත් වේ.

(\*\*) 2021 වසර සඳහා වන අදියර 1 භාණ්ඩාගාර සහතික කළ ණය රු. මිලියන 74,466.4 කි. එවැනි ණය සඳහා LGD ශුන්‍ය වන බැවින් හානිකරණ වෙන්කිරීම් ද ශුන්‍ය වේ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



21. කුමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි)

21. (අ) නිමැවුම් අනුව විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
නිමැවුම් අනුව					
වෙළඳ මූල්‍ය		-	-	-	-
ශ්‍රී ලංකා මහ බැංකු භාණ්ඩාගාර බිල්පත්		-	-	-	-
කල් බදු කුලී හා ලැබිය යුතු කුලී පිට ගැනුම්	21. (ඉ)	-	-	276,606	521,293
උකස්		52,193,260	42,398,950	52,195,389	42,437,557
සේවක මණ්ඩල ණය		13,348,092	11,330,749	13,641,981	11,479,896
කාලීන ණය					
කෙටි කාලීන		434,945	595,322	980,569	1,112,147
දිගු කාලීන		477,330,159	462,663,155	478,545,545	465,085,825
වෙනත්					
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්		-	-	-	-
රජය ණය ලබාදීම්		2,075,000	2,075,000	2,075,000	2,075,000
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්		5,530,553	6,723,807	4,334,138	5,692,995
දළ එකතුව		550,912,009	525,786,983	552,049,228	528,404,713

21. (ආ) ව්‍යවහාර මුදල් වශයෙන් විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ව්‍යවහාර මුදල් වශයෙන්				
ශ්‍රී ලංකා රුපියල්	549,105,259	520,402,382	550,242,478	523,020,112
ඇමරිකානු ඩොලර්	1,806,750	5,384,601	1,806,750	5,384,601
දළ එකතුව	550,912,009	525,786,983	552,049,228	528,404,713

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වාර්තා සහ නිර්මාණය කිරීමේ සාකච්ඡා  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

21. ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි)

21. (අ) කර්මාන්ත වශයෙන් විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>කර්මාන්ත වශයෙන්</b>				
කෘෂිකාර්මික සහ ධීවර	<b>32,357,760</b>	33,067,190	<b>32,802,339</b>	33,728,060
නිෂ්පාදන	-	-	<b>754,033</b>	767,442
සංචාරක	<b>65,237</b>	63,691	<b>132,859</b>	162,693
ප්‍රවාහන	<b>1,438,822</b>	1,643,128	<b>1,495,766</b>	1,720,111
ඉදිකිරීම්/නිවාස	<b>165,772,167</b>	152,457,313	<b>166,260,959</b>	152,905,473
වෙළඳාම්	-	-	<b>540,111</b>	623,817
නව ආර්ථිකය	-	-	<b>36,459</b>	40,889
<b>වෙනත්</b>				
මූල්‍ය හා ව්‍යාපාරික සේවා	<b>3,856,637</b>	8,540,220	<b>3,461,528</b>	8,775,528
යටිතල	<b>62,602,215</b>	96,579,186	<b>62,711,714</b>	96,742,844
පිදුලිබල හා බලශක්ති	<b>11,906,155</b>	15,963,463	<b>11,906,155</b>	15,963,463
අධ්‍යාපනය	<b>9,369,970</b>	9,071,736	<b>9,378,569</b>	9,084,023
පුද්ගලික/උකස්/වෙනත්	<b>263,543,047</b>	208,401,056	<b>262,568,737</b>	207,890,370
<b>දළ එකතුව</b>	<b>550,912,009</b>	525,786,983	<b>552,049,228</b>	528,404,713

සටහන: 2021 ජනවාරි 01 දිනට මාර්ග සංවර්ධන අධිකාරියෙන් අයවිය යුතු හිඟ ණය රුපියල් මිලියන 59,365.66 ක් ණයකර ලෙස (භාණ්ඩාගාර ඇපකරයෙන් ආවරණය වන පරිදි) පරිවර්තනය කර ඇත. එබැවින් එය 2021 දෙසැම්බර් 31 දිනට ණය සහ අත්තිකාරම් සිට ණය සහ වෙනත් උපකරණ ලෙස වර්ගීකරණය කර ඇත.

21. (අ) වර්ෂය තුළ හානිකරණයන්ගේ වෙනස්වීම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

**කේවල හානිකරණ ඇගයීම**

ක්‍රමණය පිරිවැයට පවතින (බැංකුවලින් අයවිය යුතු මුදල්, ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය හා ලැබිය යුතු දෑ මෙන්ම ක්‍රමණය පිරිවැයට ඇති මූල්‍ය වත්කම් - ණය සහ වෙනත් උපකරණ) මූල්‍ය වත්කම් සම්බන්ධයෙන්, වෙන් වෙන්ව ගත්විට හෝ සාමූහිකව ගත්විට සැලකිය යුතු මූල්‍ය වත්කම්වල හානිකරණය පිළිබඳ හෝ වෙන් වෙන්ව ගත්විට සැලකිය යුතු නොවන මූල්‍ය වත්කම් වල හානිකරණය පිළිබඳ විෂයය මූලික සාක්ෂි ඇත්දැයි සමූහය විසින් පළමුව ඇගයීමක් සිදුකරනු ලබයි. වෙන් වෙන්ව ඇගයීමක් සිදුකරන ලද මූල්‍ය වත්කම්වල හානිකරණය සම්බන්ධයෙන් විෂය මූලික සාක්ෂි නොමැති බවට සමූහය තීරණය කරන්නේ නම් එකී වත්කම් සමාන ණය අවදානම් ලක්ෂණ සහිත මූල්‍ය වත්කම් කණ්ඩායමකට ඇතුළත් කර, ඒ සියල්ලම හානිකරණය පිළිබඳ සාමූහික ඇගයීමකට ලක් කරයි.

වෙන් වෙන් වශයෙන් හානිකරණය සම්බන්ධව කළ ඇගයීමේදී හානිකරණය පිළිබඳ අගය අඩුවීම් ඇති බවට හෝ දිගටම පවතින බවට හඳුනා ගන්නා මූල්‍ය වත්කම් මෙකී සාමූහික ඇගයීමට යොදා නොගනී.

හානිකරණයක් සිදුවී ඇති බවට විෂය මූලික සාක්ෂි ඇත්නම්, වත්කමෙහි ධාරණ අගය සහ තක්සේරු කළ අනාගත මූල්‍ය ප්‍රවාහයෙහි වත්මන් අගය (දැනට ඇති නොවූණු අනාගතයේදී ඇති විය හැකි බවට අපේක්ෂිත ණය පාඩු හැරුණු කොට) අතර වෙනස අනුව එකී අලාභය මනිනු ලබයි. වත්කමෙහි ධාරණ අගය ගැලපීම හානිකරණ ප්‍රතිපාදන ගිණුමක් මගින් අඩු කරනු ලබන අතර, ආදායම් ප්‍රකාශයෙහි එම අලාභය වාර්තා කරනු ලබයි. හානිකරණය වන්නා වූ අලාභ ගණනය කිරීමේ අරමුණ සඳහා අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කිරීමට යොදාගත් පොලී අනුපාතය භාවිතා කරමින් වත්කමෙහි අඩුකළ ධාරණ අගය මත පොලී ආදායම නොකඩවා උපවික කිරීම සිදු කරයි. පොලී සහ සමාන ආදායම්හි, කොටසක් ලෙස පොලී ආදායම වාර්තා කෙරෙයි.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## 21. ක්‍රමාංකය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි)

### 21. (අ) වර්ෂය තුළ හානිකරණයන්ගේ වෙනස්වීම් (සම්බන්ධයි)

ඇස්තමේන්තු කරන ලද අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි වත්මන් අගය මූල්‍ය වත්කමෙහි මුල් සඵල පොලී අනුපාත මත වටිමි කරනු ලබයි. යම් ණය මුදලක පොලී අනුපාතය විචලන නම්, හානිකරණ අගය ගණනය කිරීම සඳහා වත්මන් සඵල පොලී අනුපාතය යොදා ගනී. සමූහය විසින් ගනුදෙනු කළ හැකි වත්කම්, ණය හා ලැබිය යුතු දෑ ලෙස නැවත වර්ගීකරණය කර ඇත්නම් හානිකරණ අලාභ ගණනය කිරීම සඳහා යොදා ගන්නේ යළි වර්ගීකරණ දිනයේදී තීරණය කරනු ලබන නව සඵල පොලී අනුපාතයයි. සුරැකුම් වශයෙන් තබන ලද මූල්‍ය වත්කම්වල ඇස්තමේන්තු ගත අනාගත මුදල් ප්‍රවාහ වර්තමාන වටිනාකමට ගණනය කිරීමේදී එම උකස් තබන ලද දේපළ විකිණීමට හැකි හෝ නොහැකි වුවද, අදාළ මුදල් ප්‍රවාහයෙන් තීරණය වන්නේ එම සුරැකුම් ලබාගැනීමේ හා විකිණීමේ පිරිවැය අඩුකළ වටිනාකමය.

අනාගතයේදී යළි අයකර ගතහැකි බවට යථාර්ථවාදී අදහසක් නොමැතිවිට සහ සියලු සුරක්ෂිතයන් උපලබ්ධි වී ඇති විට හෝ සමූහයට මාරුකර ඇති විට ණය ඊට අනුබද්ධ ගැලපීම් මගින් ලියා හැරීම සිදුකරනු ලැබේ. පසුකාලීන වර්ෂයකදී හානිකරණය සඳහා අදාළ ගැලපීම් සිදුකිරීමෙන් පසු සිදුවූ සිද්ධියක් නිසා තක්සේරු කරන ලද හානිකරණ අලාභය ඉහළ යාමක් හෝ පහළ යාමක් සිදුවුවහොත් ගැලපුම් ගිණුම ගලපා මීට පෙර හඳුනාගත් හානිකරණ පාඩුව වැඩිකිරීම හෝ අඩුකිරීම සිදු කරනු ලබයි. අනාගතයේදී, ලියාහරින ලද හානිකරණයන් අය කර ගනු ලැබුවහොත් එය ණය අලාභ වියදම් වෙත බැර කරනු ලබයි.

#### සාමූහික හානිකරණ ඇගයීම

තනි තනිව තක්සේරු කරන ලද මූල්‍ය වත්කම් සඳහා හානිකරණය පිළිබඳ සාක්ෂි නොමැති බව සමූහය තීරණය කරන්නේ නම්, එය සමාන ණය අවදානම් ලක්ෂණ සහිත මූල්‍ය වත්කම් සමූහයක වත්කම් ඇතුළත් වන අතර ඒවා සාමූහික හානිපූරණය සඳහා තක්සේරු කරයි.

දුර්වලතා සඳහා සාමූහිකව තක්සේරු කරන ලද මූල්‍ය වත්කම් සමූහයක් මත ආනාගත මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී සමූහයේ ඒවාට සමාන ණය අවදානම් ලක්ෂණ සහිත වත්කම් සඳහා අපේක්ෂිත අලාභ අත්දැකීම් පදනම් වේ. අපේක්ෂිත අලාභ අත්දැකීම් වර්තමාන නිරීක්ෂණ දත්ත මත පදනම්ව සකස් කරනු ලබන්නේ වත්මන් තත්වයන්ගේ බලපෑම පිළිබිඹු කිරීම සඳහා ඓතිහාසික අලාභ අත්දැකීම් පදනම් වී ඇති අතර ඓතිහාසික කාලපරිච්ඡේදයේ නොපවතින තත්වයන්ගේ බලපෑම බවත් කිරීම සඳහාය.

අනාගත මූල්‍ය ප්‍රවාහයන්හි තක්සේරු කළ වෙනස්වීම්, වසරින් වසර නිරීක්ෂණය කළ හැකි අන්තවලට, සම්බන්ධ වෙනස්වීම් (විඛණ්ඩ අනුපාත, දේපළ මිල, පාරිභෝගික භාණ්ඩ මිල, ගෙවීමේ තත්වයන් හෝ කාණ්ඩයට ඇති වූ අලාභ හා ඒවායේ ප්‍රමාණය දක්වන වෙනත් කරුණු ආදියේ වෙනස්වීම්) පිළිබිඹු කරයි. තක්සේරු කරන ලද අලාභ හා සත්‍ය අලාභ අත්දැකීම් අතර වෙනස්කම් අවම කිරීම සඳහා අනාගත මූල්‍ය ප්‍රවාහ තක්සේරු කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රමවේද හා උපකල්පන නිරතුරුව සමාලෝචනය කෙරෙයි.

#### ණය හා ලැබියයුතු දෑ කපා හැරීම

ශ්‍රී ල.ගි.ප්‍ර.39 යටතේ වූ බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්ති ශ්‍රී.ල.මු.වා.ප්‍ර.9 යටතේද එලෙසම පවතී. අයකරවා ගැනීමට හැකි සෑම පියවරක්ම ගෙන අවසන් වූ පසුව සහ ආපසු ණය අයකර ගැනීමේ යථාර්ථවාදී පසුබික් නොමැති අවස්ථාවලදී සාමාන්‍යයෙන් මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් ණය කපා හරිනු ලැබේ. ණය සඳහා සුරැකුම් ඇති විට සාමාන්‍යයෙන් සුරැකුම් උපලබ්ධියෙන් මුදල් ලැබීමෙන් පසු කරනු ලැබේ. කපා හැරිය යුතු දීමනාව සමූච්චිත අලාභ දීමනාව වඩා වැඩිවන අවස්ථාවකදී එකී වෙනස, දීමනාවට එක් වියයුතු එකතුවක් ලෙස පළමුව සලකනු ලබන අතර අනතුරුව දළ ධාරණ අගයට එරෙහිව යොදාගනු ලැබේ. කපාහැරීමක් පසුව හඳුනාගත හොත් එය වෙනත් මෙහෙයුම් ආදායමට බැර කෙරෙයි.

#### සුරැකුම් තක්සේරුකරණය

මූල්‍ය වත්කම්වල අවදානම අවම කර ගැනීම පිණිස සමූහය විසින් හැකි අවස්ථාවලදී සුරැකුම් උපයෝගී කරගනු ලබයි. මුදල්, රත්රන්, රාජ්‍ය සුරැකුම්පත් යනාදී විවිධ ස්වරූපයෙන් සුරැකුම් පවතියි. මෙලෙස සුරැකුම් ලෙස රඳවාගනු ලබන මූල්‍ය වත්කම් ආගණනය කිරීම සඳහා බැංකුව විසින් හැකිතාක් දුරට සක්‍රීය වෙළඳපළ දත්ත උපයෝගී කර ගනු ලබයි.

හානිකරණ ප්‍රතිපත්ති පිළිබඳ විස්තර පිටු අංක 281හි සටහන් අංක 2.5.2 මගින් දැක්වේ.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව

21. කුමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි)

21. (අ) වර්ෂය තුළ හානිකරණයන්ගේ වෙනස්වීම් (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>1 අදියර</b>				
ජනවාරි 01 දිනට ශේෂය	2,948,093	1,601,273	3,059,041	1,707,088
ආදායම් ප්‍රකාශයට ගැලපීම	567,234	1,346,820	537,994	1,351,953
වර්ෂය තුළ කපාහැරීම්	-	-	-	-
වෙනත් සංවලන	-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	3,515,327	2,948,093	3,597,035	3,059,041
<b>2 අදියර</b>				
ජනවාරි 01 දිනට ශේෂය	897,811	271,001	973,686	314,032
ආදායම් ප්‍රකාශයට ගැලපීම	1,253,154	626,810	1,195,147	659,654
වර්ෂය තුළ කපාහැරීම්	-	-	-	-
වෙනත් සංවලන	-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	2,150,965	897,811	2,168,833	973,686
<b>3 අදියර</b>				
ජනවාරි 01 දිනට ශේෂය	5,145,919	2,394,667	6,538,919	3,783,076
ආදායම් ප්‍රකාශයට ගැලපීම	1,201,801	2,763,609	1,212,058	2,783,032
වර්ෂය තුළ කපාහැරීම්	(43,792)	(12,358)	(44,593)	(12,358)
වෙනත් සංවලන	-	-	(23,891)	(14,831)
දෙසැම්බර් 31 දිනට ශේෂය	6,303,928	5,145,919	7,682,494	6,538,919
දෙසැම්බර් 31 දිනට මුළු හානිකරණ ප්‍රතිපාදන	11,970,220	8,991,823	13,448,362	10,571,646

21. (ඉ) ලැබිය යුතු කල්බදු හා කුලී පිට ගැණුම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ලැබිය යුතු දළ කල්බදු හා කුලී පිට ගැණුම්	-	-	276,877	521,565
නොපියු පොලී වත්කම්	-	-	67,669	148,555
නොපියු පොලී වගකීම්	-	-	(67,940)	(148,827)
ශුද්ධ ලැබිය යුතු කල්බදු හා කුලී පිට ගැණුම්	-	-	276,606	521,293

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම්  
නිර්ණාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## 21. ක්‍රමාංශය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි)

### 21. (ඊ) ණය හා අත්තිකාරම් සහ අපේක්ෂිත ණය පාඩු ප්‍රතිපාදන මත කොවිඩ්-19 හි බලපෑම

#### දළ විශ්ලේෂණය

කොරෝනා වයිරස්, කොවිඩ්-19 වසංගතය ප්‍රජා, සෞඛ්‍ය හා ආර්ථිකය ක්‍රියාකාරකම් සඳහා විශාල බාධාවන් ඇති කරමින් පුළුල් පරාසයක දේශීය හා ගෝලීය ව්‍යාපාර සඳහා බලපෑමක් ඇති කරන ලදී. 2021 මූල්‍ය වර්ෂය තුළ, ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ නව සහ දීර්ඝ කරන ලද අග්‍ර දැමීමට හේතු විය. බැංකුව විසින් කොවිඩ්-19 මගින් සිදු වූ අපගේ ගනුදෙනුකරුවන්ට සිදු වූ බලපෑමට ප්‍රතිරෝධීය දැක්වීමට සහයෝගය ලබාදුන් අතර, 2021 දෙසැම්බර් 31 දිනට පෙර මූල්‍ය වර්ෂයට සාපේක්ෂව ණය කල් දැමීම අඩු වැදගත්කමක් දැක්වීය. කොවිඩ්-19 ප්‍රතිඵලයක් ලෙස පොලී පමණක් හෝ කාලීන දිගු කිරීම් ලෙස ලබාගත් පහසුකම්, සාමාන්‍ය ණය කාණ්ඩයට යටත් කර ඇති අතර ඒ අනුව කළමනාකරණය කෙරේ. කොවිඩ්-19 හි ප්‍රතිවිපාක අවිනිශ්චිත වන අතර වසංගතයේ පවතින බලපෑම හෝ කාලසීමාව සහ සීමාවන් ලිහිල් කිරීම පුරෝකථනය කිරීම දුෂ්කරය. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී, අප විසින් ආර්ථික අනාවැකි මත පදනම්ව අනාගත සිදුවීම් සඳහා විවිධ ගිණුම් ඇස්තමේන්තු සකස් කර ඇත්තේ 2021 දෙසැම්බර් 31 දිනට අප විසින් සාධාරණ යැයි විශ්වාස කරන්නාවූ අපේක්ෂාවන් සහ උපකල්පන පිළිබිඹු කරන කොන්දේසි යටතේය.

අවිනිශ්චිත සාර්ව ආර්ථික පරිසරයක් තුළ අපි දිගටම ක්‍රියාත්මක වන්නෙමු. සටහන 2 හි අනාවරණය කර ඇති පරිදි ඇස්තමේන්තු සහ උපකල්පන මත බලපෑම, ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී ශ්‍රී. ල. මු. ව. ප්‍ර. අනුව වත්කම්, වගකීම්, ගුද්ධ අදායම, විස්තීර්ණ ආදායම සහ හෙළිදරව් කිරීම්, කළමනාකරණයට අවශ්‍ය උපකල්පන හා ඇස්තමේන්තු මත සිදු කරයි. සැලකිය යුතු ඇස්තමේන්තු සහ උපකල්පන සිදු කරනු ලබන්නේ, මූල්‍ය උපකරණ, ණය පාඩු දීමනා, වත්කම් හානිකරණය, ආදායම් බදු, ප්‍රතිපාදන සහ අසම්භාව්‍ය වගකීම්, ප්‍රශ්නාත් රැකියා සහ අනෙකුත් දිගුකාලීන ප්‍රතිලාභ සැලසුම් උපකල්පන සඳහා අදාළ තක්සේරු කරණයෙනි. කෙසේවුවත් සැබෑ ප්‍රතිඵල මෙම ඇස්තමේන්තු සහ උපකල්පනවලට වඩා වෙනස්විය හැක. කොවිඩ්-19 වසංගතය ගිණුම්කරන ඇස්තමේන්තු සහ උපකල්පන හා සම්බන්ධ වන බැවින් ආර්ථික සහ වෙළඳපල පරිසරය සහ එහි බලපෑම සැලකිය යුතු ලෙස තක්සේරු කිරීමේදී ඉහළ අවිනිශ්චිතතාවයක් ඇති කරයි. මෙය විශේෂයෙන්ම ණය පාඩු දීමනා, මූල්‍ය උපකරණ තක්සේරුව සහ වත්කම් හානිකරණය සඳහා වූ තක්සේරු සහ ඇස්තමේන්තු සිදුකිරීමේදී බලපෑම් ඇති කරයි.

මූල්‍ය ප්‍රකාශන තුළදී, ඇස්තමේන්තු අවිනිශ්චිතතාවය ප්‍රධාන වශයෙන් අපේක්ෂිත ණය පාඩු සඳහා වන අතර එහිදී අප විසින් 2021 මූල්‍ය වර්ෂ සඳහා හඳුනා ගන්නා ලද බදු පෙර ණය හානිකරණ අඩු වීම රු. මිලියන 4,224 කි (2020 අක්‍රිය ණය රු. මිලියන 4,874 අය කර ගන්නා ලදී) 2020 වසර තුළදී අක්‍රිය ණය ඉහලයාම රු. මිලියන 7,168 ක් වන අතර (2020 රු. මිලියන 14,532) 2021 වසර තුළදී එහි වර්ධන රු. මිලියන 1,750 කි (2021 අක්‍රිය ණය රු. මිලියන 16,282). මෙය සාප්‍රචම 2021 මූල්‍ය වර්ෂය තුළ සිදු වූ අලාභ (හානිකරණය) කොටස අඩු කිරීම කෙරෙහි බලපා ඇත.

#### මූල්‍ය උපකරණ තක්සේරු කිරීම

සාධාරණ වටිනාකම තක්සේරු කිරීම සඳහා විනිශ්චයන් යොදා ගැනීම අවශ්‍ය වේ. අවශ්‍ය වන විනිශ්චය වර්ගය සහ එහි මට්ටම බොහෝ දුරට රඳා පවතින්නේ ලබා ගත හැකි වෙළඳපල තොරතුරු ප්‍රමාණය මතය. කොවිඩ්-19 වසංගතය වෙළඳපළ අස්ථාවරත්වය වැඩිකර ඇති අතර, ඇතැම් මූල්‍ය උපකරණවල වෙළඳපොළ වටිනාකමට අහිතකර ලෙස බලපා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සහ මූල්‍ය උපකරණ සාධාරණ වටිනාකම තීරණය කිරීමේ අපගේ ක්‍රියාවලියේ කොටසක් ලෙස වසංගතය ආරම්භයේ සිටම එම මූල්‍ය උපකරණ වලින් බොහොමයක් නියෝජනය වන සාධාරණ වටිනාකම තීරණය කිරීමට පුළුල් පරාසයක මූල්‍ය උපකරණ සඳහා ඉහළ මට්ටමේ විනිශ්චයක් අප විසින් යොදාගෙන ඇත. අපගේ මූල්‍ය වත්කම් සහ වගකීම්වල තක්සේරුව පිළිබඳ වැඩිදුර විස්තර සඳහා සටහන 56 බලන්න.

#### ණය පාඩු සඳහා දීමනාව

කොවිඩ්-19 ව්‍යසනය හේතුවෙන් ණය අවදානමෙහි සැලකියයුතු වැඩිවීමක් ඇතිවී තිබේද යන්න තීරණය කිරීමේදී ක්‍රමයෙන් වර්ධනය වන සාර්ව ආර්ථික පරිසරය ඇගයීම අප විසින් ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇති විවිධ ණය සහන වැඩසටහන් ඇගයීම ඇතුලුව ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත රජය විසින් ලබාදී ඇති පෙර නොවූ විරූ සහනයන් යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ විනිශ්චයන් යොදා ගැනීම අවශ්‍ය වේ. අපගේ පුද්ගල ව්‍යාපාර සහ රජයේ සේවාදායකින් සඳහා ලබා දී ඇති විවිධ සහන වැඩසටහන්වලට අනුකූලව පොලිය හෝ මුල් මුදල ගෙවීම කල්දීමී ස්වයංක්‍රීයව සැලකිය යුතු ණය අවදානමක් ඇති කර නොමැති අතර හුදෙක් පෙර සඳහන් කළ ණය සහන වැඩසටහන් පමණක් දෙවන අදියර වෙත සංක්‍රමණයවීමට හේතු පාදක නොවනු ඇත.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ තීරණ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
<a href="#">පාඨක ඉතිරිකිරීමේ බැංකුව</a>   <a href="#">වාර්ෂික වාර්තාව 2021</a>

21. ක්‍රමානුකූල පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි)

21. (ඊ) ණය හා අත්තිකාරම් සහ අපේක්ෂිත ණය පාඩු ප්‍රතිපාදන මත කොවිඩ්-19 හි බලපෑම (සම්බන්ධයි)

ණය පාඩු සඳහා දීමනාව (සම්බන්ධයි)

කෙසේ වුවද, ණය මුදලක අපේක්ෂිත ජීව කාලය තුළ ණය පැහැර හැරීමේ අවදානමෙහි වෙනස්වීම් පිළිබඳ අපගේ තක්සේරුව මත පදනම්ව ණය අවදානමේ සැලකිය යුතු වැඩිවීමක් ඇති බව අපි තීරණය කළහොත්, එය ණය සහන වැඩසටහනට ඇතුළත්ව තිබුණද අදියර 2 ට සංක්‍රමණයවීම නොවැළැක්වෙයි. කොවිඩ්-19 වසංගතයෙන් වඩාත් බලපෑමට ලක් වූ කර්මාන්ත තීරණය කිරීමේදී අපගේ විනිශ්චයන් යොදාගත් අතර රජයේ ආධාර සහ ප්‍රතිලාභ සලකා බැලීමෙන් පසු අවදානම් ශ්‍රේණිගත කිරීමටද අදාළ බලපෑම තක්සේරු කළෙමු. ජීවකාල අපේක්ෂිත ණය පාඩු සහ මාස 12 තුළ අපේක්ෂිත ණය පාඩු යන ද්විත්වයම ගණනය කිරීමේදී බැංකුවේ අපේක්ෂිත ණය පාඩු ක්‍රමවේදය මගින් පැහැර හැරීමේ සම්භාවිතාවය (PD) පැහැර හැරීමට නිරාවරණයවීම (EAD) සහ පැහැර හැරීමකදී සිදුවිය හැකි පාඩුව (LGD) යන ප්‍රධාන සාධක තෝලනය කොට ඇත.

ප්‍රමිතිගත ව්‍යාපාර සහ රජයේ ණය කළඹ සඳහා අදාළ පැහැර හැරීමේ සම්භාවිතාවය (PD) පැහැර හැරීමට නිරාවරණයවීම (EAD) පැහැර හැරීමකදී සිදුවිය හැකි පාඩුව (LGD) යන ප්‍රධාන සාධක ශ්‍රී.ල.මු.ව.ප්‍ර 9 යටතේ අපේක්ෂිත ණය පාඩු මැනීම සඳහා ඉදිරි දැක්මැති තොරතුරු ඇතුළත් කිරීම තුළින් තත්කාලීන පරාමිතීන් බවට පරිවර්තනය කර ඇත. ණය කළඹට අදාළ ඉදිරි දැක්මැති තොරතුරු විචල්‍යයන් තීරණය කිරීම සඳහාත්, යම්කිසි කාල පරාසයක් තුළ පවතින පරාමිතීන් තීරණය කිරීම සඳහා ඉදිරි දැක්මැති තොරතුරු ගැලපිය යුතු ප්‍රමාණය තීරණය කිරීමේදී සැලකිය යුතු විනිශ්චයන් කළයුතු වේ. කාල පරාසයක් තුළ පවතින පැහැර හැරීමේ සම්භාවිතාවය (PD) පැහැර හැරීමට නිරාවරණයවීම (EAD) පැහැර හැරීමකදී සිදුවිය හැකි පාඩුව (LGD) යම්කිසි අවස්ථාවක පවතින පරාමිතීන් බවට පරිවර්තනය කිරීම සඳහා භාවිතා කරන ඉදිරි දැක්මැති තොරතුරු විචල්‍යයන්ගේ වෙනස්වීම් එක්තරා කාලපරාසයකදී අපේක්ෂිත ණය පාඩු දීමනා වැඩිකිරීමට හෝ අඩු කිරීමට හේතු විය හැකි අතර ඉදිරි දැක්මැති තොරතුරු විචල්‍යයන් ණය සිතියම්ගත කිරීමෙහි වෙනස්කම් කලාතුරකින් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, අපගේ අනාවැකි කාර්තුව පදනමින් යාවත්කාලීන වන බැවින් කිසියම් නිශ්චිත අවස්ථාවක පවතින පරාමිතීන් ගණනය කිරීම සඳහා භාවිතා කරන විශේෂිත ඉදිරි දැක්මැති තොරතුරු පරාමිතීන්හි වෙනස්කම් නිතර සිදු කෙරේ. ඉදිරි දැක්මැති තොරතුරු විචල්‍යයන්හි අගභවයද මට්ටමේ වැඩිවීම අපේක්ෂිත ණය පාඩු වැඩි කිරීමට හේතු වන අතර ඉදිරි දැක්මැති තොරතුරු විචල්‍යයන්හි සුභවයද වෙන්වීම අපේක්ෂිත ණය පාඩුවෙහි අඩුවීමට හේතු වේ. මෙම වැඩිවීම් හා අඩුවීම් කිසියම් විශේෂිත කාල පරිච්ඡේදයක් තුළ සැලකිය යුතු විය හැකි අතර අනාගතය පිළිබඳ අපගේ දැක්ම වෙනස් වන කාල පරිච්ඡේදයේදී එය සිදුවීමට පටන් ගනී.

මූල්‍ය උපකරණයක ජීව කාලය සම්බන්ධයෙන් ගත් කල, අපේක්ෂිත ණය අලාභය මැනීමේදී සලකා බලන උපරිම කාලසීමාව වන්නේ අප ණය අවදානමට නිරාවරණය වන උපරිම ගිවිසුම් කාලයයි. අපගේ ආකෘතිවල පෙර අත්දැකීම් හා සැසඳීමේදී පෙර නොවූ විරු මට්ටමේ රාජ්‍ය සහයෝගයක් ඇති වර්තමාන පරිසරය තුළ ඇති ණය පාඩු සමඟ ඉදිරි දැක්මැති තොරතුරු කොතරම් දුරට සහසම්බන්ධ වනු ඇත්ද යන්න පිළිබඳ අපේ අපේක්ෂාවන් ද ඇතුළත්ව කොවිඩ්-19 වසංගතයේ අපේක්ෂිත ණය අලාභය මැනීම සඳහා ක්ෂේත්‍ර ගණනාවකට අදාළව ඉහළ මට්ටමේ නිරීක්ෂණයන් යො ගැනීමට සිදුවිය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතැම් කර්මාන්ත සහ කළඹ වෙත ඇති විය හැකි සෘණාත්මක බලපෑමේ ප්‍රමාණය තීරණය කිරීම සඳහාත් රජයේ විවිධ ආධාර වැඩසටහන් මගින් ණය පාඩු සීමා කළහැකි ප්‍රමාණය තීරණය කිරීම සඳහාත් අප විසින් නිරීක්ෂණයන් යොදා ගතිමු. බහුවිධ අවස්ථා සඳහා ඉදිරි දැක්මැති තොරතුරු පුරෝකථනය කිරීම සහ ඉහත දක්වා ඇති පරිදි සිදුවීම් සඳහා බර තැබීමේ සම්භාවිතාව තීරණය කිරීමේ දී මූල්‍ය වත්කමක් එහි මූලික හඳුනාගැනීමෙන් පසු ණය අවදානමෙහි සැලකිය යුතු වැඩිවීමක් අත්විඳ තිබේද යන්න පිළිබඳ අපේ තක්සේරුව සහ අපේක්ෂිත ණය අලාභය පිළිබඳ අපගේ තක්සේරුව යන දෙකම ඇතුළත් කළෙමු.

ප්‍රධාන ඉදිරි දැක්මැති තොරතුරු විචල්‍යයන්ට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, විරැකියා අනුපාතය, උද්ධමන අනුපාතය, විනිමය අනුපාතය, පොලී අනුපාතය ඇතුළත් වේ. අපගේ ණය කළඹේ බහුතරයක් සඳහා ඉදිරි දැක්මැති තොරතුරු විචල්‍යයන් පිළිබඳ පුරෝකථනයන් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී අපගේ කළමනාකාරිත්වය විසින් අභ්‍යන්තර සැලසුම් සහ පුරෝකථනයන් සඳහා යොදාගනු ලබන මූලික සිද්ධි සහ ඇතිවීමේ වැඩි සම්භාවිතාවයක් ඇති සිද්ධි යොදා ගැනේ. මූලික සිද්ධි සැකසීමේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර සංවිධාන සහ ශ්‍රී ලංකා මහ බැංකුව වැනි මූල්‍ය බලධාරීන්ගේ මෙන්ම පෞද්ගලික අංශයේ ආර්ථික විද්‍යාඥයින්ගේ පුරෝකථනයන් අපි සලකා බලන්නෙමු. ඇති විය හැකි මූලික සිද්ධි තත්ත්වයට ඉහළින් සහ පහළින් ඇති බාහිර පුරෝකථනයන් සහ කළමනාකරණ විනිශ්චයන් යොදා ගනිමින් වාසිදායක සිද්ධි තත්ත්වය සහ අවාසිදායක සිද්ධි තත්ත්වයන්ට අදාළව සම්භාවිතාවය බර තැබීම සඳහා අප විසින් කළමනාකරණ විනිශ්චයන් යොදා ගැනේ. ඉදිරි දැක්මැති තොරතුරු පිළිබඳ අපගේ අපේක්ෂාව සුබවාදී නොවීම සිදුවිය හැකි අවාසි සිද්ධි තත්ත්වයේ සම්භාවිතාවය වැඩිවීමක් හෝ වාසිදායක සිද්ධි තත්ත්වයේ සම්භාවිතාවය අඩුවීම ඇස්තමේන්තුගත අපේක්ෂිත ණය පාඩු දීමනාව වැඩි කරයි.

ඊට හාත්පසින්ම වෙනස්ව, පුරෝකථනය කරන ලද ඉදිරි දැක්ම තොරතුරු පිළිබඳ අපගේ දෘෂ්ටියේ වැඩි දියුණුවක්, වාසිදායක සිද්ධි තත්ත්වයේ සම්භාවිතාවය වැඩිවීමක් හෝ අවාසිදායක සිද්ධි තත්ත්වයේ සම්භාවිතාවය අඩුවීමක් ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කරයි. විචල්‍යයන්ගේ අන්තර් සම්බන්ධතාවය, යම් සිද්ධියකට ආවේණික වූ අගභවයද මට්ටම සහ එය සම්භාවිතාවයේ අන්තර් සම්බන්ධතාවය හේතුවෙන්, යම් සිද්ධියකට අදාළව පවතින විවිධ ඉදිරි දැක්මැති තොරතුරු විචල්‍යයන්ගේ වෙනස්වීමේ බලපෑම අර්ථවත් ලෙස වෙන් වෙන්ව ගත නොහැක. අපගේ පුරෝකථන මගින් කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම පිළිබඳ බොහෝ උපකල්පන සහ අවිනිශ්චිතතාවයන් පිළිබිඹු වන බැවින් කොවිඩ්-19 වසංගතයට අදාළව ඉදිරි දැක්මැති තොරතුරු පුරෝකථනය කිරීමට සහ එම තත්ත්වයන්ට අදාළව බර තැබීම තීරණය කිරීම සඳහා ක්ෂේත්‍ර ගණනාවකට අදාළව විනිශ්චයන් ඉහළ නැංවීමට සිදුවිය. අපගේ අපේක්ෂිත ණය අලාභය තක්සේරු කිරීම සඳහා භාවිතා කරන තොරතුරු ඉදිරි දැක්මැති තොරතුරු විචල්‍යයන් සඳහා මූලික සිද්ධි තත්ත්වය, වාසිදායක සිද්ධි තත්ත්වය සහ අවාසිදායක සිද්ධි තත්ත්වයන්ට අදාළ අවස්ථා පිළිබඳ පුරෝකථනයන් පහත වගුව මගින් සපයයි.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වර්තමාන විවිධතා සහ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ඡායාරූප ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

21. ක්‍රමානුකූල පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි)

21. (ඊ) ණය හා අත්තිකාරම සහ අපේක්ෂිත ණය පාඩු ප්‍රතිපාදන මත කොවිඩ්-19 හි බලපෑම (සම්බන්ධයි)

අවස්ථා සම්භාවිතා බර තැබීම (බැංකුව)

දෙසැම්බර් 31 දිනට	2021 %	2020 %
මූලික සිද්ධි	25	25
වාසිදායක සිද්ධි තත්ත්වය	15	25
අවාසිදායක සිද්ධි තත්ත්වය	60	50

කළමනාකරණ ආවරණ භාවිතය

අපේක්ෂිත ණය අලාභ දීමනා ඇස්තමේන්තු සඳහා කළමනාකරණ ආවරණ යනු අපගේ පවත්නා යෙදවුම්, උපකල්පන සහ ආකෘති ශිල්පීය ක්‍රම අදාළ සියලු අවදානම් සාධක ග්‍රහණය කර නොගන්නා බවට අප විනිශ්චය කරන අවස්ථාවන්හිදී භාවිතා කරන ගැලපුම් වේ. නව සාර්ව ආර්ථික, ක්ෂුද්‍ර ආර්ථික හෝ දේශපාලන සිදුවීම්වල මතුවීම්, අපගේ වර්තමාන පරාමිතීන් තුළ ඇතුළත් නොවන පරාමිතීන්, ආකෘති හෝ දත්තවල අපේක්ෂිත වෙනස්කම්, අභ්‍යන්තර අවදානම් ඇගයීම් සංක්‍රමණ හෝ ඉදිරි දැක්මැති තොරතුරු එවැනි තත්ත්වයන්ට උදාහරණ වේ.

වත්මන් ආවරණය තුළ ගැබ්වී ඇති අවිනිශ්චිතතාවට පිළියම් ලෙස ඇතැම් ව්‍යාපාර සංක්‍රමණ කෙරෙහි කොවිඩ්-19 මගින් ඇති කළහැකි බලපෑම් සම්බන්ධයෙන් සහ එම නිරාවරණ සඳහා අපේක්ෂිත ණය අලාභය මැනීම සම්බන්ධයෙන් සහ එම අවදානම්වලට වඩාත් ලක්විය හැකි බවට අපි විශ්වාස කරනු ලබන රාජ්‍ය නිරාවරණයවීම් සම්බන්ධයෙන් අපි කළමනාකරණ ආවරණ භාවිත කළෙමු. මෙම ආවරණ තීරණය කිරීමේදී රජයේ සහන ක්‍රියාමාර්ග මගින් අපගේ ආකෘතින් මත දැනටමත් පිළිබිඹු නොවන මට්ටමට සලකා බැලීමේදී, මීට අමතරව, පාරිභෝගික නිරාවරණ විනැන් කිරීම සඳහා රජයේ සහාය සහ සේවාදායකයින්ගේ සහන ක්‍රියාමාර්ගවල බලපෑම සහ එම නිරාවරණ සඳහා අපේක්ෂිත ණය අලාභය මැනීම සම්බන්ධයෙන් කළමනාකරණ ආවරණ යොදන ලදී. කළමනාකරණ ආවරණ භාවිත කිරීම සඳහා පිළිගත් අපේක්ෂිත ණය පාඩු දීමනා ප්‍රමාණයට බලපාන සැලකිය යුතු විනිශ්චයක් යෙදීම අවශ්‍ය වේ. තවත් ණය පාඩු අපගේ ඇස්තමේන්තු වලින් බොහෝ සෙයින් වෙනස් විය හැකිය. සියලු ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ණය සහන කාලය හෝ ගෙවීම් කල් දැමීමේ කාලය නොසලකා ඉදිරි පැහැර හැරීමේ සම්භාවිතාව (PD) භාවිතා කරන ලදී.

සියලුම ආයතනික සේවාදායකයින් ඔවුන්ගේ අතිරිත ගෙවීම් රටා, ඔවුන්ගේ අංශයට හා භූගෝලීය ප්‍රදේශයට කොවිඩ්-19 ආර්ථික බලපෑම, ක්ෂේත්‍රයේ අපේක්ෂිත ප්‍රකෘතිය, ආයතනයේ මූල්‍ය ශක්තිය, රජයේ සහ මහ බැංකු සහාය සහ වෙනත් සාධක මත පදනම්ව තනි තනිව ඇගයීමට ලක් කරන ලදී. අපගේ තක්සේරුව මත පදනම්ව සමහර ණය ගැතියන් පළමු අදියර සිට දෙවන අදියර දක්වා (SICR) ගෙන ගිය අතර සමහර ණය ගැතියන් ඔවුන්ගේ අතිරිත ගෙවීම් තත්ත්වය නොතකා දෙවන අදියර සිට තුන්වන අදියර දක්වා (අපේක්ෂිත මුදල් ප්‍රවාහ දුර්වලතා හේතුවෙන්) ගෙන යන ලදී.

තනි ණය ගැනුම්කරුවන් සඳහා කළමනාකරණ මට්ටමේ හානිකරණ තක්සේරු කිරීම් සිදු කරන ලදී. කෙසේ වෙතත්, සමහර වෘත්තීයවලදී, දිගුකාලීන ණය සහන හෝ කල් දැමීම පිළිබඳ පාරිභෝගික ඉල්ලීමෙහි සාධාරණත්වය තක්සේරු කිරීමට කළමනාකරණ විනිශ්චය භාවිත කරන ලදී. ණය ගැනුම්කරුවන්ට ඔවුන්ගේ අංශය සහ කළමනාකරණ විනිශ්චය මත පදනම්ව අදියර අතර වෙන් කරන ලදී. අපගේ තක්සේරුව මත පදනම්ව සමහර ණයගැතියන් පළමු අදියර සිට දෙවන අදියර දක්වා (SICR) ගෙනගිය අතර සමහර ණය ගැතියන් ඔවුන්ගේ අතිරිත ගෙවීම් තත්ත්වය නොතකා දෙවන අදියර සිට තුන්වන අදියර දක්වා (අපේක්ෂිත මුදල් ප්‍රවාහ දුර්වලතා හේතුවෙන්) ගෙන යන ලදී.

කළමනාකරණ ආවරණ මගින් අපේක්ෂිත ණය පාඩු සඳහා වල බලපෑම

අදියර 1 යටතේ මූලිකව සමූහගත වූ තෝරාගත් අංශවල සිල්ලර ණය හා අත්තිකාරම් අදියර 2 වෙත මාරු විය. ප්‍රතිඵලයක් ලෙස 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයට ණය සහ අත්තිකාරම් රු.මිලියන 15,529 ගෙන යන ලද අතර හානිකරණ ප්‍රතිපාදන රු. මිලියන 1,544 කින් ඉහළ යන ලදී.

අතිරිත තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ඡායාරූප ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

21. ක්‍රමාංශය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (සම්බන්ධයි)

21. (ඊ) ණය හා අත්තිකාරම සහ අපේක්ෂිත ණය පාඩු ප්‍රතිපාදන මත කොවිඩ්-19 හි බලපෑම (සම්බන්ධයි)

ණය සහ අත්තිකාරම් අදියර 1 න් අදියර 2 ට සංචලනය

	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	ශුද්ධ බලපෑම රු. '000
නිරාවරණය (රු.000)	(15,528,834)	15,528,834	-
හානිකරණ ප්‍රතිපාදන (රු.000)	(170,259)	1,714,236	1,543,978

අදියර 2 යටතේ මූලිකව සමූහගත වූ තෝරාගත් අංශවල සිල්ලර ණය හා අත්තිකාරම් අදියර 3 වෙත මාරු විය. ප්‍රතිඵලයක් ලෙස 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයට ණය සහ අත්තිකාරම් රු.මිලියන 496.4 ගෙන යන ලද අතර හානිකරණ ප්‍රතිපාදන රු.මිලියන 107.4 කින් ඉහළ යන ලදී.

ණය සහ අත්තිකාරම් අදියර 2 න් අදියර 3 ට සංචලනය

	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	ශුද්ධ බලපෑම රු. '000
නිරාවරණය (රු. 000)	(496,377)	496,377	-
හානිකරණ ප්‍රතිපාදන (රු. 000)	(53,063)	160,465	107,402

22 ක්‍රමාංශය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ

ගිණුම්කරණ ප්‍රතිපත්ති

සමූහයට කල්පිරීම තෙක් රඳවා ගැනීමට අදහස් කරන හා හැකියාව තිබෙන ක්‍රමාංශය පිරිවැය - ණය ගණනය කරන මූල්‍ය වත්කම් හා වෙනත් උපකරණයි. නිශ්චිත කල්පිරීම් සීමා හා නිශ්චිතව තීරණය කළ හැකි ගෙවීම් සීමා සමග ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් මූලික මිනීමෙන් අනතුරුව ක්‍රමාංශය පිරිවැය - ණය ගණනය කරන මූල්‍ය වත්කම් හා වෙනත් උපකරණ, සඵල පොලී අනුපාතික යොදා ගනිමින් හානිකරණය අඩුකර ක්‍රමාංශය පිරිවැයට මනිනු ලබයි. සඵල පොලී අනුපාතිකයෙහි අත්‍යන්ත කොටසක් වන අත්පත් කර ගැනීමෙහිලා අදාළ වාරික සහ ගාස්තු හෝ වට්ටම් සැලකිල්ලට ගනිමින් ක්‍රමාංශය පිරිවැයට ගණනය කරනු ලබයි. ආදායම් ප්‍රකාශයෙහි ,පොලී හා සමාන ආදායම්, හි ක්‍රමාංශය ඇතුළත් වේ. එවන් ආයෝජන වලින් පැන නගින හානිකරණය ආදායම් ප්‍රකාශයෙහි හානිකරණ ගාස්තු යටතේ හඳුනා ගැනෙයි.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත්		20,183,054	30,153,175	20,183,054	30,153,175
හාණ්ඩාගාර බිල්පත්		772,929,966	684,825,110	777,131,964	688,509,857
හාණ්ඩාගාර බැඳුම්කර		14,165,804	3,893,458	14,165,804	3,893,458
ණයකර (හාණ්ඩාගාර ඇපකර)		126,305,334	32,147,086	126,305,334	32,147,086
ආයතනික ණය උපකරණ	22.1	2,696,232	2,041,261	3,680,708	2,407,970
හාරකාර සහතිකපත්	22.2	454,826	1,276,258	454,826	1,276,258
වාණිජ පත්‍රිකා		-	-	6,000	316,270
වෙනත් ආයෝජන		-	-	165,595	165,595
දළ එකතුව		936,735,215	754,336,347	942,093,284	758,869,668
අපේක්ෂිත ණය පාඩු හානිකරණය		(1,385,163)	(103,002)	(1,556,956)	(274,734)
ශුද්ධ එකතුව		935,350,052	754,233,344	940,536,328	758,594,934



22. ක්‍රමණය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ (සම්බන්ධයි)

22.1 ආයතනික ණය උපකරණ

දෙසැම්බර් 31 දිනට	බැංකුව			
	2021 ණයකර ගණන	2021 ධාරණ අගය	2020 ණයකර ගණන	2020 ධාරණ අගය
පිපල්ස් ලීසිං පිළිසි	7,064,900	757,901	5,000,000	543,825
කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනැන්ස් පිළිසි	7,500,000	771,380	7,500,000	769,722
හේලිස් පිළිසි	7,000,000	724,049	7,000,000	727,714
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනැන්ස් පිළිසි	1,000,000	107,447	-	-
නේෂන් ට්‍රස්ට් බැංකුව පිළිසි	3,212,800	335,455	-	-
ඉද්ධ එකතුව		2,696,232		2,041,261

22.2 භාරකාර සහතිකපත්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 ධාරණ අගය	2020 ධාරණ අගය	2021 ධාරණ අගය	2020 ධාරණ අගය
ආර්පිකෝ ෆිනැන්ස් පිළිසි	-	57,126	-	57,126
කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනැන්ස් පිළිසි	328,515	844,690	328,515	844,690
ප්‍රයිම් ෆිනැන්ස් පිළිසි	-	59,070	-	59,070
සෙංකඩගල ෆිනැන්ස් පිළිසි	-	17,523	-	17,523
ට්‍රෙඩ් ෆිනැන්ස් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් පිළිසි	-	32,343	-	32,343
වැලිබල් ෆිනැන්ස් පිළිසි	126,311	265,505	126,311	265,505
ඉද්ධ එකතුව	454,826	1,276,258	454,826	1,276,258

22.3 විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
සුරැකුම්කරණය මගින්				
සුරැකුම් ලෙස ගිවිසින ලද	8,191,410	13,119,100	11,632,510	16,989,266
තබා නොමැති	928,543,805	741,217,247	930,460,774	741,880,402
දළ එකතුව	936,735,215	754,336,347	942,093,284	758,869,668
ව්‍යවහාර මුදල් ඒකක අනුව				
ශ්‍රී ලංකා රුපියල්	922,569,411	750,442,889	927,927,480	754,976,210
ඇමෙරිකානු ඩොලර්	14,165,804	3,893,458	14,165,804	3,893,458
දළ එකතුව	936,735,215	754,336,347	942,093,284	758,869,668

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පුර්විකාව  
ඡායාරූප ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

22. ක්‍රමය පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ (සම්බන්ධයි)

22.4 වර්ෂය තුළ හානිකරණ සංවලන

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>1 අදියර</b>				
ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	101,312	8,601	101,450	8,745
ආදායම් ප්‍රකාශයට ගැලපීම	(100,784)	92,711	(100,722)	92,705
වර්ෂය තුළ කපාහැරීම්	-	-	-	-
වෙනත් සංවලන	-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	528	101,312	728	101,450
<b>2 අදියර</b>				
ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	1,690	5,852	1,690	5,852
ආදායම් ප්‍රකාශයට ගැලපීම	1,382,944	(4,162)	1,382,944	(4,162)
වර්ෂය තුළ කපාහැරීම්	-	-	-	-
වෙනත් සංවලන	-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	1,384,634	1,690	1,384,634	1,690
<b>3 අදියර</b>				
ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	-	-	171,595	171,595
ආදායම් ප්‍රකාශයට ගැලපීම	-	-	-	-
වර්ෂය තුළ කපාහැරීම්	-	-	-	-
වෙනත් සංවලන	-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	-	-	171,595	171,595
දෙසැම්බර් 31 දිනට මුළු හානිකරණ ප්‍රතිපාදන	1,385,163	103,002	1,556,956	274,734

23 වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කරන ලද මූල්‍ය වත්කම් ගණයට ගිණිකම් සහ ණය සුරැකුම්පත් අයත්වේ. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය ලෙසින් වර්ගීකරණය කරනු ලබන ගිණිකම් ආයෝජන, උපාය මාර්ගික ආයෝජන ලෙස පවතින අයිතමයන්ය. වෙළඳපළ තත්වයන්ගේ වෙනස්වීම් වලට ප්‍රතිචාර ලෙසින් හෝ උවදුරුකොට අවශ්‍යතාවන්ට ප්‍රතිචාර ලෙසින් විකුණනු ලබන මෙම ප්‍රභේදයට අයත් ණය සුරැකුම්පත් නියමිත නොවන කාලපරිච්ඡේදයකට රඳවා ගැනීමට අපේක්ෂා කරනු ලබන අයිතමයන්ය.

මූලික මිනුමෙන් පසුව වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගයට ගණනය කරන ලද මූල්‍ය වත්කම් පසුව සාධාරණ අගයට මනිනු ලබයි. වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගයට ඇති මූල්‍ය වත්කම් පහත පරිදි ප්‍රභේද දෙකකට වර්ග කළ හැකිය.

i. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ඇති ගිණිකම් උපකරණ

මූලික හඳුනාගැනීමෙන් පසුව, ශ්‍රී ල.ගි.ප්‍ර.32 මූල්‍ය උපකරණ යටතේ ගිණිකම් යන්නෙහි නිර්වචනයට සරිලන අවස්ථාවලදී බැංකුව විසින් ඇතැම් විටෙක එහි ගිණිකම් ආයෝජන වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගයට ඇති ගිණිකම් උපකරණ ලෙස ආපසු හැරවිය නොහැකි පරිදි වර්ගීකරණය කරනු ලබයි. එවන් වර්ගීකරණයක් උපකරණයෙන් උපකරණය යන පදනම මත තීරණය වෙයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වර්තමාන තීරණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ වාර්ෂික වාර්තාව 2021  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව

23. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් (සම්බන්ධයි)

උපලබ්ධි නොවූ ලැබීම් හා අලාභ, වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතයෙහි සෘජුවම හිමිකම් ලෙස හඳුනාගනු ලබයි. මෙකී හිමිකම් උපකරණ මත ඇති වන ලැබීම් හා අලාභ යළි ලාභයක් ලෙස කිසි විටෙක ප්‍රතිවක්‍රීකරණය කරනු නොලබයි. උපකරණයෙහි පිරිවැයෙහි කොටසක් ලෙස යළි අයකර ගැනීමෙහිදී එකී අරමුදලින් බැංකුව ප්‍රතිලාභ ලබන අවස්ථාවලදී හැර ගෙවීමේ අයිතිය ස්ථාපිත කර ගන්නා අවස්ථාවලදී ලාභාංශ, වෙනත් මෙහෙයුම් ආදායම් ලෙස ලාභයට/අලාභයට හඳුනාගනු ලබයි. එබඳු අවස්ථාවලදී එකී ලැබීම්, වෙනත් විස්තීර්ණ ආදායම්හි වාර්තා කරනු ලබයි. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ඇති හිමිකම් උපකරණ භානිකරණ ඇගයීමට යටත් නොවේ.

කෙසේ වෙතත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගය යටතේ ඇති ප්‍රකාශිත වෙළඳපොළ මිලක් නොමැති සහ සාධාරණ අගය විශ්වසනීය ලෙස මිනිය නොහැකි හිමිකම් ආයෝජන පිරිවැයට මනිනු ලබයි.

ii. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ඇති ණය උපකරණ

පහත කොන්දේසි ද්විත්වයටම අනුකූල වන අවස්ථාවලදී වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගයට මනිනු ලබන ණය උපකරණ සඳහා සමූහය විසින් ශ්‍රී.ල.මු.වා.ප්‍ර.9 යටතේ නව වර්ගීකරණය අදාළ කරගනු ලබයි.

- ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස් කිරීම සහ මූල්‍ය වත්කම් විකිණීම මගින් සාක්ෂාත් කරගත හැකි අරමුණු සහිත උපකරණ, ව්‍යාපාරික ආකෘතියක් යටතේ රඳවාගනු ලබයි.
- මූල්‍ය වත්කම් ගිවිසුම්ගත නියමයන් SPPI පරීක්ෂාවට බඳුන් වෙයි.

වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ඇති ණය උපකරණ පාඩුව සාධාරණ අගයට මනිනු ලබන අතර එමගින් ඇතිවන ලැබීම් සහ අලාභ වෙනත් විස්තීර්ණ ආදායමෙහි වාර්තා කරනු ලබයි. පොලී ආදායම, අපේක්ෂිත ණය පාඩු සහ අඩුවීම් ලාභය/අලාභයට හඳුනා ගනු ලබයි. හඳුනාගැනීම අත්හැරීමේදී, වෙනත් විස්තීර්ණ ආදායමට කලින් වාර්තා කරන ලද මුළු ලාභ හෝ අලාභ ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කරනු ලැබේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්</b>					
භාණ්ඩාගාර බිල්පත්	23. (ඇ)	-	1,475,952	-	1,475,952
භාණ්ඩාගාර බැඳුම්කර	23. (ඈ)	<b>10,922,236</b>	11,025,922	<b>12,931,250</b>	11,673,930
<b>හිමිකම් සුරැකුම්පත්</b>					
නිල ලැයිස්තුගත හිමිකම් සුරැකුම්පත්	23. (ඈ)	<b>2,674,004</b>	2,514,374	<b>2,839,035</b>	2,652,221
නිල ලැයිස්තුගත නොවන හිමිකම් සුරැකුම්පත්	23. (ඉ)	<b>221,354</b>	255,574	<b>265,994</b>	300,215
අපේක්ෂිත ණය අලාභ භානිකරණය		-	-	<b>(42,476)</b>	(42,476)
<b>වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ශුද්ධ මූල්‍ය වත්කම්</b>		<b>13,817,594</b>	15,271,822	<b>15,993,803</b>	16,059,841

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

23. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් (සම්බන්ධයි)

23. (අ) විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
සුරැකුම්කරණය මගින්				
සුරැකුම් ලෙස ගිවිසින ලද	-	-	<b>1,928,959</b>	524,981
තබා නොමැති	<b>13,817,594</b>	15,271,822	<b>14,064,844</b>	15,534,860
දළ එකතුව	<b>13,817,594</b>	15,271,822	<b>15,993,803</b>	16,059,841
ව්‍යවහාර මුදල් ඒකක අනුව				
ශ්‍රී ලංකා රුපියල්	<b>13,817,594</b>	15,271,822	<b>15,993,803</b>	16,059,841
ඇමෙරිකානු ඩොලර්	-	-	-	-
දළ එකතුව	<b>13,817,594</b>	15,271,822	<b>15,993,803</b>	16,059,841

23. (ආ) වර්ෂය තුළ හානිකරණ සංචලන

වර්ෂය තුළ හානිකරණ සංචලන වාර්තා නොවීය.

23. (ඇ) - ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත්

	2021 - බැංකුව			2020 - බැංකුව		
	මුහුණත අගය රු. '000	ආයෝජන පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000	මුහුණත අගය රු. '000	ආයෝජන පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බිල්පත්	-	-	-	1,500,000	1,401,869	1,475,952
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බැඳුම්කර	<b>10,950,000</b>	<b>11,342,019</b>	<b>10,922,236</b>	10,450,000	10,852,162	11,025,922
		<b>11,342,019</b>	<b>10,922,236</b>		12,254,031	12,501,874

	2021 - සමූහය			2020 - සමූහය		
	මුහුණත අගය රු. '000	ආයෝජන පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000	මුහුණත අගය රු. '000	ආයෝජන පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බිල්පත්	-	-	-	1,500,000	1,401,869	1,475,952
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් - භාණ්ඩාගාර බැඳුම්කර	<b>12,927,200</b>	<b>13,433,931</b>	<b>12,931,250</b>	11,016,666	11,482,250	11,673,930
		<b>13,433,931</b>	<b>12,931,250</b>		12,884,119	13,149,882

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ තීරණ වර්තමාන  
නිර්මාණය කිරීමේ ආකෘතිය

සුරැකුම

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

23. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් (සම්බන්ධයි)

23. (අ) නිල ලැයිස්තුගත ආයෝජන - හිමිකම් සුරැකුම්පත් - බැංකුව සහ සමූහය

	2021 - බැංකුව			2020 - බැංකුව		
	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000
හැටන් නැෂනල් බැංකු පිළිසි	12,075,700	1,730,274	1,630,220	11,773,268	1,730,274	1,489,318
ශ්‍රී ලංකා ටෙලිකොම් පිළිසි	13,158,700	445,643	510,558	13,158,700	445,643	440,816
පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පිළිසි	49,834,269	832,312	533,227	47,116,037	830,177	584,239
		3,008,229	2,674,004		3,006,094	2,514,374

	2021 - සමූහය			2020 - සමූහය		
	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය රු. '000
හැටන් නැෂනල් බැංකු පිළිසි	12,075,700	1,730,274	1,630,220	11,773,268	1,730,274	1,489,318
ශ්‍රී ලංකා ටෙලිකොම් පිළිසි	13,158,700	445,643	510,558	13,158,700	445,643	440,816
පිපල්ස් ලිසිං ෆයිනෑන්ස් පිළිසි	49,834,269	832,312	533,227	47,116,037	830,177	584,239
ජාතික සංවර්ධන බැංකුව	16,397	1,283	1,130	16,397	1,283	1,281
කොමර්ෂල් බැංකුව	220	10	17	216	10	17
ලංකා ඔරික්ස් ලිසිං සමාගම	200	1	232	200	1	27
සම්පත් බැංකුව	10,827	311	564	3,609	311	489
වට්ටල ජලානවේෂණ පිළිසි	4,046	21	526	4,046	21	229
ට්‍රාන්ස් ඒෂියා හොටෙල් පිළිසි	4,000	35	220	4,000	35	264
ලංකා සෙරමික් පිළිසි	917	24	138	917	24	126
ලංකා චෝල්ටයිල් පිළිසි	585	2	73	117	2	17
කැලණි වැලි ජලානවේෂණ පිළිසි	11,000	198	967	5,500	198	435
හපුගස්තැන්න ජලානවේෂණ පිළිසි	100	3	4	100	3	2
එයිටිකන් ස්පෝන්සර් පිළිසි	18,000	160	1,483	18,000	160	1,040
පැන්ඒෂියා බැංකු පිළිසි	10,298,499	96,012	159,627	10,298,499	96,012	133,880
හැටන් ජලානවේෂණ පිළිසි	4,000	30	50	4,000	30	40
		3,106,320	2,839,035		3,104,184	2,652,221

23. (ඉ) නිල නොවන ලැයිස්තුගත ආයෝජන - හිමිකම් සුරැකුම්පත්

	2021 - බැංකුව			2020 - බැංකුව		
	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය/පිරිවැය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය/පිරිවැය රු. '000
ආයෝජනය - ණය තොරතුරු කාර්යාංශය	30,450	57,364	57,364	30,450	57,364	57,364
ආයෝජනය - ඇසෝසියේට්ඩ් නිවිස් ජේපර්ස් සිලෝන් ලිමිටඩ්	20,000	127	127	20,000	127	127
ආයෝජනය - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,452,126	164,521	163,863	16,452,126	164,521	198,083
හානිකරණ ප්‍රතිපාදන		-	-		-	-
		222,012	221,354		222,012	255,574

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ කළමනාකරණ විශ්ලේෂණය  
 අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකාරය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

23. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම් (සම්බන්ධයි)  
 23. (ඉ) නිල නොවන ලැයිස්තුගත ආයෝජන - හිමිකම් සුරැකුම්පත් (සම්බන්ධයි)

	2021 - සමූහය			2020 - සමූහය		
	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය/පිරිවැය රු. '000	කොටස් ගණන	පිරිවැය රු. '000	සාධාරණ අගය/පිරිවැය රු. '000
ආයෝජනය - ණය තොරතුරු කාර්යාංශය	32,093	57,528	57,528	32,093	57,528	57,528
ආයෝජනය - ඇසෝසියේට්ඩ් නිවිස් ජේපරස් සිලෝන් ලිමිටඩ්	20,000	127	127	20,000	127	127
ආයෝජනය - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,452,126	164,521	163,863	16,452,126	164,521	198,083
ආයෝජනය - ශ්‍රී ලංකා මූල්‍ය සේවා කාර්යාංශය	200,000	2,000	2,000	200,000	2,000	2,000
ප්‍රමුඛ මර්චන්ට් කෝපරේෂන්	500,000	5,000	5,000	500,000	5,000	5,000
ප්‍රයිම් ඩිවෙලොප්මන්ට් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස්	230,000	2,300	2,300	230,000	2,300	2,300
ජනශක්ති ලයිෆ්	2,500,000	25,000	25,000	2,500,000	25,000	25,000
ජනශක්ති හෝල්ඩිංග්ස්	1,000,000	10,000	10,000	1,000,000	10,000	10,000
වණික් ඉන්කෝපරේෂන්	17,000	176	176	17,000	176	176
දළ එකතුව		266,652	265,994		266,652	300,215
හානිකරණ ප්‍රතිපාදන		-	(42,476)		-	(42,476)
ශුද්ධ එකතුව		266,652	223,518		266,652	257,739

නිල ලැයිස්තුගත නොකළ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ හිමිකම් කොටස් සියල්ල (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හැරුණු විට) ඒවායේ සාධාරණ අගය පිළිගත හැකි පරිදි ඇස්තමේන්තු කළ නොහැකි නිසා, පිරිවැයට වාර්තා කර ඇත. මෙකී ආයෝජන සඳහා වෙළඳපලක් නොමැති අතර, ඒවා දීර්ඝ කාලීනව රඳවා ගැනීමට සමූහය අපේක්ෂා කරයි. නිරීක්ෂණය කළහැකි දත්ත පදනම් කරගත් ඇගයීම් ආකෘතියක් යොදා ගනිමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කොටස් ආයෝජනයන්හි සාධාරණ අගය තීරණය කර ඇත.

24 පාලිත සමාගම්වල ආයෝජනයන් **GRI 102-10**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

පාලිත සමාගම්වල ආයෝජන, හානිකරණය වෙනුවෙන් දීමනා අඩු කළ පසු පිරිවැයට ගණනය කර බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්හි දැක්වේ. කිසියම් හානිකරණ ඇඟවීමක් ඇතිදැයි තීරණය කිරීම පිණිස සෑම වාර්තාකරන දිනකදීම පාලිත සමාගම්වල ශුද්ධ වත්කම්, සමාලෝචනය කරනු ලබයි. කිසියම් හානිකරණයක් සිදුවී ඇති බවට ඇඟවීමක් වේ නම්, ආයෝජනයේ යළි අයකරගත හැකි අගය ඇස්තමේන්තු කරනු ලබන අතර, ශුද්ධ වත්කම්වල අලාභයෙහි මට්ටමට හානිකරණ අලාභය හඳුනාගනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	2021	2020	2021		2020	
	%	%	පිරිවැය රු. '000	තක්සේරුව* රු. '000	පිරිවැය රු. '000	තක්සේරුව* රු. '000
නිල ලැයිස්තුගත නොවන හිමිකම් කොටස්						
එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ්						
(එකක් රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් 170,000,000)	100	100	1,700,000	3,440,451	1,700,000	3,833,071
ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව (සාමාන්‍ය කොටස් 8,204,464)	100	100	3,111,000	6,807,004	3,111,000	6,529,849
හානිකරණ ප්‍රතිපාදන [සටහන් 24. (ඇ)]			-	-	-	-
ශුද්ධ එකතුව			4,811,000	10,247,456	4,811,000	10,362,920

\* පාලිත සමාගම්වල ආයෝජන පිළිබඳ තක්සේරුකරණය, ශුද්ධ වත්කම් මත 2021 දෙසැම්බර් 31 දිනට විගණිත මූල්‍ය ප්‍රකාශ මත පදනම්ව සිදුකර ඇත.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ කළමනාකරණ විශ්ලේෂණය  
 අපගේ තීරණවලට වටිනාකම එක්වන නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පුරවිකාව  
 →  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## 24. පාලිත සමාගම්වල ආයෝජනයන් (සම්බන්ධයි)

### 24.1 පාලිත සමාගම් අත්පත් කර ගැනීම හා විකිණීම

2021 වර්ෂය තුළ කිසිදු අත්පත් කර ගැනීමක් හෝ විකිණීමක් සිදු කර නොමැත.

### 24.2 පොලී ආදායම හා අත්පත් කරගැනීමේ ලාභය

2021 වර්ෂය තුළ කිසිදු අත්පත් කර ගැනීමක් හෝ විකිණීමක් සිදු කර නොමැත.

### 24.3 වර්ෂය තුළ හානිකරණ සංවලන

2021 වර්ෂය තුළ හානිකරණ සංවලන වාර්තා නොවීය.

## 25 ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ආශ්‍රිතයන් යනු සමූහයට සැලකිය යුතු බලපෑමක් ඇති නමුත් ආයෝජකයාගේ බලය හරහා විචල්‍ය ප්‍රතිලාභ පාලනය කළ නොහැකි ආයතනයකි. අනෙක් ආයතනයේ 20% හෝ ඊට වැඩි ඡන්ද බලය පවතිනම්, සමූහයට සැලකිය යුතු බලපෑමක් සිදුකළ හැකි යැයි උපකල්පනය කෙරේ.

ශ්‍රී.ල.බ.ප්‍ර.28 "ආශ්‍රිත සහ හවුල් ව්‍යාපාර ආයෝජන" යටතේ ආශ්‍රිතයන්ගේ ආයෝජන ගිණිකම් ක්‍රමයට අනුව මූලිකව පිරිවැයට ගිණුම්ගත කළ හැකිවේ. ගිණිකම් ක්‍රමය යටතේ ආශ්‍රිතයන්ගේ ආයෝජන පිරිවැයට අමතරව සමූහයේ ශුද්ධ වත්කම් වල අත්පත් කර ගැනීමේ කොටසෙහි වෙනස්කම් සහ මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයේ වෙනම අයිතමයක් ලෙස වාර්තා කර ඇත. ආශ්‍රිතයන්ගේ මෙහෙයුම්වල ප්‍රතිඵලවල සමූහයේ කොටස ආදායම් ප්‍රකාශයෙන් පිළිබිඹු කරයි. එම ආයෝජකයින් වෙතත් විස්තීර්ණ ආදායමේ කිසියම් වෙනසක් සමූහයේ වෙනත් විස්තීර්ණ ආදායමේ කොටසක් ලෙස ඉදිරිපත් කරයි. ඊට අමතරව ආශ්‍රිත ගිණිකමෙහි සෘජුවම හඳුනාගත් වෙනසක් සිදු වූ විට සමූහය විසින් අදාළ අවස්ථාවන්ද අදාළ වෙනස්වීමේ කොටස වෙනත් විස්තීර්ණ ආදායමේ ගිණිකම ලෙස හඳුනා ගනී. සමූහය සහ ආශ්‍රිතයන් අතර ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස හඳුනා නොගත් ලාභ අලාභ ආශ්‍රිතයාගේ අනුමැතිය පරිදි ඉවත් කෙරේ.

සමූහය සැලකිය යුතු බලපෑමක් සිදු කිරීම අවසන් වන දිනයේ සිට ගිණිකම් ක්‍රමය භාවිතය අවසන් කරන අතර එවැනි ආයෝජකයන් ශ්‍රී.ල.මු.ව්‍ය.ප්‍ර. 09 ක්‍රමය "මූල්‍ය උපකරණ" අනුව ගිණුම්ගත කරයි. ආශ්‍රිතයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් නැති වූ විට, සමූහය විසින් රඳවාගත් ආයෝජන මැනීම සහ හඳුනා ගැනීම සාධාරණ අගයට සිදු කරයි. ආශ්‍රිතයාගේ සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි අලාභයේ සාධාරණ අගය සහ රඳවාගත් ආයෝජනයේ සාධාරණ වටිනාකම සහ බැහැර කිරීමෙන් ලැබෙන ආදායම අතර වෙනස ලාභ/අලාභ වශයෙන් හඳුනා ගනී.

2021 දෙසැම්බර් 31 දිනට ආශ්‍රිත සමාගම්වල බද්ධ ව්‍යාපාර සඳහා ආයෝජන නොමැත.

## 26 දේපල, පිරිසත සහ උපකරණ

ගිණුම්කරණ ප්‍රතිපත්ති

### හඳුනාගැනීමේ පදනම

වත්කමෙහි පිරිවැය විශ්වාසනීය ලෙස ගණනය කළ හැකි නම් සහ වත්කම් හා සබැඳි අනාගත ප්‍රතිලාභ, සමූහය වෙත ගලා ඒමේ සම්භාවිතාවයන් ඇති විටක දේපල, පිරිසත හා උපකරණ පොත්වල හඳුනාගනු ලබයි. වත්කම අත්පත් කර ගැනීමට සෘජුවම අදාළ වන පිරිවැයද ඇතුළත්ව දේපල, පිරිසත හා උපකරණ මූලිකවම පිරිවැයට ගණනය කරනු ලබයි.

### මිනීමේ පදනම

වත්කමක් ලෙස හඳුනා ගැනීමට සුදුසුකම් ලබන දේපල, පිරිසත හා උපකරණ අයිතමයක් මුල් වරට එහි පිරිවැයට මනිනු ලබයි. පිරිවැය යන්නට වත්කම අත්පත් කර ගැනීම සඳහා සෘජුව අදාළ කලහැකි පිරිවැය සහ පසුකාලීන පිරිවැය ඇතුළත් වේ. තමන් විසින්ම ඉදිකල වත්කමක පිරිවැය යන්නට සෘජු ද්‍රව්‍ය පිරිවැය, සෘජු ශ්‍රම පිරිවැය සහ වත්කම කළමනාකාරිත්වය විසින් අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියාකරවිය හැකි තත්වයට ගෙන ඒමට සෘජුව අදාළ කලහැකි අනෙකුත් පිරිවැය මෙන්ම වත්කම ස්ථානගත කර ඇති වැඩ බිමෙන් ගලවා දැමීම, ඉවත් කිරීම සහ භූමිය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා වන පිරිවැයෙහි මුල් ඇස්තමේන්තුව සහ ප්‍රාග්ධනිත කරන ලද ණය ගැණුම් පිරිවැය ඇතුළත් වේ. පරිගණක උපකරණවල ක්‍රියාකාරිත්වයේ සංකලිත කොටසක් වන මිලදී ගත් පරිගණක මෘදුකාංග, පරිගණක උපකරණ යටතේ ප්‍රාග්ධනිත කරයි.

දේපල, පිරිසත හා උපකරණ අයිතමයක කොටස් විවිධ වූ එල්දායි ජීවකාල වලින් යුක්ත වන විට එම කොටස් වෙන් වෙන් වූ දේපල, පිරිසත හා උපකරණ අයිතමයන් ලෙස හඳුනාගනු ලැබේ.

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
සහ සාකච්ඡා සහ විශ්ලේෂණය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්දේශ පිරිමැණිය කිරීමේ ආකාරය
පූර්විකාව
ඡායාරූප ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

### 26. දේපල, පිරිසත සහ උපකරණ (සම්බන්ධයි)

#### පිරිවැය ආකෘතිය

සින්තකර ඉඩම් හා ගොඩනැගිලි හැරුණුවිට සෙසු දේපල, පිරිසත හා උපකරණ සඳහා සමූහය විසින් පිරිවැය ආකෘතිය උපයෝගී කරගනු ලබන අතර, මිලදී ගැනීමේ හෝ ඉදිකිරීමේ පිරිවැය සහ ඒ සම්බන්ධ අමතර පිරිවැයද ඇතුළත්ව, සමුච්චිත ක්‍ෂය හා සමුච්චිත හානිකරණ අලාභ අඩුකල පසු අගයට වර්තා කරනු ලබයි.

#### ප්‍රත්‍යාගණන ආකෘතිය

සමූහය විසින් සමස්ත සින්තකර ඉඩම් හා ගොඩනැගිලි කාණ්ඩයටම ප්‍රත්‍යාගණන ආකෘති උපයෝගී කරගනු ලබයි. ප්‍රත්‍යාගණනය කරනු ලබන දිනට වත්කමෙහි සාධාරණ අගයෙන් පසුකාලීනව සමුච්චිත ක්ෂය සහ සමුච්චිත හානිකරණ අලාභයන් අඩුකල පසු අගය වන ප්‍රත්‍යාගණිත අගයට එම දේපල පවත්වාගෙන යනු ලබයි. වාර්තාකරන දිනට ඇති සාධාරණ අගය හා ධාරණ අගය අතර සැලකිය යුතු වෙනසක් නොමැති බව සහතික කරනු වස් වක්‍රීය පදනම මත සමූහයෙහි සින්තකර ඉඩම් හා ගොඩනැගිලි සෑම තෙවසරකටම වරක් ප්‍රත්‍යාගණනය කරනු ලබයි. වත්කමක් ප්‍රත්‍යාගණනය කිරීමේදී ධාරණ අගයෙහි සිදුවන කිසියම් වැඩිවීමක් වෙනත් විස්තීර්ණ ආදායම් හි වාර්තා කරනු ලබන අතර, ප්‍රාග්ධන සංචිතය යටතේ හිමිකම්වලට එකතු කිරීම හෝ ආදායම් ප්‍රකාශයට සටහන් කරන ලද එම වත්කමට අදාළ පෙර ප්‍රත්‍යාගණිත අඩුවීමක් ප්‍රතිවර්තනය කිරීම සඳහා යොදාගනු ලබයි.

මෙබඳු වාර්තාකරණයක් යටතේ, ඇතිවන ඉහළයාම පෙර ලියා හැරීමේ අගය දක්වා ආදායමක් ලෙස වාර්තා කරනු ලබයි. ධාරණ අගයෙහි යම් අඩුවීමක් වේ නම්, එය ආදායම් ප්‍රකාශයෙහි වියදමක් ලෙස හඳුනා ගත යුතුය. කෙසේ වුවද එම වත්කමට අදාළව ප්‍රත්‍යාගණන සංචිතයෙහි පවතින යම් බැර ශේෂයක් වේ නම් එම අගය තෙක් ප්‍රත්‍යාගණනය අඩුවීමක් වෙනත් විස්තීර්ණ ආදායම් වෙත හර කරනු ලබයි. වෙනත් විස්තීර්ණ ආදායම් හි වාර්තා කරනු ලබන එම අඩුවීම මගින් ප්‍රත්‍යාගණන සංචිත යටතේ සමුච්චිත හිමිකම් වල අගය අඩුවෙයි. යම් වත්කමකට අදාළව ප්‍රත්‍යාගණන සංචිතයෙහි ඉතිරි වන යම් ශේෂයක් වේ නම්, එය විශ්‍රාම යාම මත හෝ එම වත්කම් ඉවත් කිරීම මත රඳවාගනු ලබන ඉපයීම් වෙත සෘජුවම මාරු කරනු ලබයි.

#### හඳුනාගැනීම අත්හැරීම

විකුණා බැහැර කිරීමේදී හෝ එය පාවිච්චි කිරීමෙන් අනාගත ප්‍රතිලාභ කිසිවක් අපේක්ෂා නොකරන විට දේපල, පිරිසත හා උපකරණ පොත් වලින් ඉවත් කරනු ලැබේ. වත්කම් ඉවත් කිරීමේදී පැන නගින කිසියම් ලාභයක් හෝ අලාභයක් (වත්කමෙහි ධාරණ අගය සහ බැහැරලීමේ ශුද්ධ අගය අතර වෙනස ලෙස ගණනය කෙරෙයි) එම වර්ෂය තුළ ආදායම් ප්‍රකාශයෙහි වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ හඳුනාගනු ලබයි.

#### ප්‍රාග්ධනික කල හැකි කෙරීගෙන යන වැඩ

ප්‍රාග්ධනික කිරීමට අපේක්ෂා කරන, ගොඩනැගිලි ඉදිකිරීම්, ප්‍රධාන යන්ත්‍රෝපකරණ සහ පද්ධති වැඩි දියුණු කිරීම සඳහා දරන ලද ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් මේ යටතට අයත් වේ. මේවා මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ සමුච්චිත හානිකරණ අලාභ අඩු කරන ලද පිරිවැයට දක්වා ඇත. කළමනාකාරිත්වය විසින් අපේක්ෂිත ආකාරයට ක්‍රියා කල හැකි තත්ත්වයට සහ ස්ථානයට පත්වූ පසු එම ප්‍රාග්ධනික කල හැකි කෙරීගෙන යන වැඩ, අදාළ වත්කම වෙත මාරු කරනු ලැබේ.

#### ණය පිරිවැය

සමූහය විසින් දේපල, පිරිසත හා උපකරණ අත්පත් කර ගැනීමට අදාළ ප්‍රාග්ධනික කලහැකි ණය පිරිවැය නොවීය.

#### කුලියට/බදු දීම සඳහා ගොඩනැගිලිවලට සිදුකරනු ලබන වැඩිදියුණු කිරීම්

2017.01.01 දින සිට කුලියට/බදු දීම සඳහා ගොඩනැගිලිවලට සිදුකරනු ලබන වැඩිදියුණු කිරීම් ප්‍රාග්ධනික කිරීම සඳහා බැංකුව විසින් තීරණය කර ඇත. ඒදින සිට බලපැවැත්වෙන පරිදි බදු කාලසීමාව තුළදී එකී වැඩිදියුණු කිරීම් ක්‍රමක්‍ෂය කරනු ලැබේ.

#### ක්‍ෂයවීම්

දේපල පිරිසත සහ උපකරණ පිරිවැය, ඒවායේ තක්සේරු කල එලදායී ජීවකාලය තුළ අවශේෂ වටිනාකම දක්වා සරළ මාර්ග ක්‍රමය උපයෝගී කරගනිමින්, ක්‍ෂයවීම් ගණනය කර ලාභ/අලාභ යටතේ වාර්තා කරනු ලබයි. ඉඩම් වල ක්‍ෂයවීමක් නොසැලකෙයි. හඳුනාගනු ලැබූ වත්කම් කාණ්ඩවලට අදාළ ක්‍ෂයවීම් අනුපාතික පහතින් දක්වා ඇත.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



26. දේපල, පිරියත සහ උපකරණ (සම්බන්ධයි)

වත්කම් වර්ගය	ක්‍ෂයවීම් කාලය
කල්බදු දේපල, කුලියට/බදු දීම සඳහා සිදුකරනු ලබන වැඩිදියුණු කිරීම්	බදු කාලසීමාව තුළදී
සින්තක්කර ගොඩනැගිලි	වසර 20 - 40
කාර්යාල හා විවිධ උපකරණ සහ ලිබඩු හා සවිකිරීම්	වසර 5 - 10
මෝටර් වාහන	වසර 5
පරිගණක දෘඩාංග	වසර 4 - 5
පරිගණක මෘදුකාංග	වසර 4 - 5

සමූහය විසින් පරිහරණය කිරීමට හැකි දින සිට භාවිතයෙන් ඉවත් කරන දිනය දක්වා ක්‍ෂයවීම් ප්‍රතිපාදනය කරයි.

26. (අ) දේපල, පිරියත සහ උපකරණ - බැංකුව - 2021

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදු දේපල, කුලියට/බදු දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි* රු. '000	පරිගණක දෘඩාංග රු. '000	කාර්යාලීය හා විවිධ උපකරණ, ලී බඩු හා සවිකිරීම්** රු. '000	මෝටර් රථවාහන රු. '000	කෙටිගෙන යන වැඩ- ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/සාධාරණ අගය</b>							
2021 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	12,427,043	784,662	3,339,213	2,440,999	454,448	176,414	19,622,780
එකතු කිරීම්	141,425	158,321	259,418	200,743	-	49,572	809,479
ප්‍රත්‍යාගණන ලාභය/(අලාභ)	-	-	-	-	-	-	-
ලියාහැරීම්	-	-	-	-	-	-	-
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	-	-	-	-	-	-	-
ඉවත් කිරීම්	-	-	(106,470)	(19,831)	(5,700)	-	(132,001)
මාරු කිරීම්/ගැලපීම්	-	(85,662)	-	(83,140)	-	(176,646)	(345,448)
2021 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	12,568,468	857,321	3,492,162	2,538,770	448,748	49,341	19,954,810
<b>අඩුකළා: සමුච්චිත ක්‍ෂයවීම්</b>							
2021 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	-	186,714	2,315,205	1,404,295	365,566	-	4,271,779
වර්ෂය තුළ අයකිරීම්	96,557	62,750	378,555	159,637	32,161	-	729,660
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	-	-	-	-	-	-	-
ඉවත් කිරීම්	-	-	(104,524)	(17,252)	(5,700)	-	(127,476)
මාරු කිරීම්/ගැලපීම්	-	-	-	-	-	-	-
2021 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	96,557	249,464	2,589,236	1,546,680	392,027	-	4,873,962
<b>අඩුකළා: භානිකරණය</b>							
2021 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	12,471,910	607,857	902,926	992,090	56,721	14,112	15,045,618

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරපේක්ෂ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ඡායා රූපය ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

26. දේපල, පිරියත සහ උපකරණ (සම්බන්ධයි)

26. (අ) දේපල, පිරියත සහ උපකරණ - බැංකුව - 2020

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදු දේපල, කුලියට/බදු දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි* රු. '000	පරිගණක දෘඩාංග රු. '000	කාර්යාලීය හා විවිධ උපකරණ, ලී බඩු හා සවිකිරීම්** රු. '000	මෝටර් රථවාහන රු. '000	කෙටිගෙන යන වැඩ-ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/සාධාරණ අගය</b>							
2020 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	10,672,859	703,401	2,994,552	2,237,731	459,285	408,370	17,476,198
එකතු කිරීම්	543,035	191,574	424,316	230,431	863	258,524	1,648,743
ප්‍රත්‍යාගණන ලාභය/(අලාභ)	1,468,754	-	-	-	-	-	1,468,754
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	(188,845)	-	-	-	-	-	(188,845)
ඉවත් කිරීම්	(2,760)	-	(78,537)	(24,249)	(5,700)	-	(111,245)
මාරු කිරීම්/ගැලපීම්	(66,000)	(110,313)	(1,118)	(2,915)	-	(490,480)	(670,826)
<b>2020 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>12,427,043</b>	<b>784,662</b>	<b>3,339,213</b>	<b>2,440,999</b>	<b>454,448</b>	<b>176,414</b>	<b>19,622,780</b>
<b>අඩුකළා: සමුච්චිත ක්‍ෂයවීම්</b>							
2020 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	114,505	135,408	2,058,621	1,268,960	334,128	-	3,911,621
වර්ෂය තුළ අයකිරීම්	74,340	51,307	335,107	155,531	37,109	-	653,392
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	(188,845)	-	-	-	-	-	(188,845)
ඉවත් කිරීම්	-	-	(78,522)	(21,142)	(5,670)	-	(105,334)
මාරු කිරීම්/ගැලපීම්	-	-	-	946	-	-	946
<b>2020 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>-</b>	<b>186,714</b>	<b>2,315,205</b>	<b>1,404,295</b>	<b>365,566</b>	<b>-</b>	<b>4,271,779</b>
<b>අඩුකළා: හානිකරණය</b>							
2020 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	12,427,043	597,947	1,024,008	1,036,704	88,882	141,186	15,315,772

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වර්තමාන තිරණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

26. දේපල, පිරිසක සහ උපකරණ (සම්බන්ධයි)

26. (ආ) දේපල, පිරිසක සහ උපකරණ - සමූහය - 2021

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදු දේපල, කුලියට/බදු දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි* රු. '000	පරිගණක දෘඩාංග රු. '000	කාර්යාලීය හා විවිධ උපකරණ, ලී බඩු හා සවිකිරීම්** රු. '000	මෝටර් රථවාහන රු. '000	කෙටිගෙන යන වැඩ- ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/සාධාරණ අගය</b>							
2021 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	13,300,456	789,738	3,387,446	2,498,947	498,688	176,414	20,651,691
එකතු කිරීම්	141,425	158,321	274,287	202,557	11,900	49,572	838,062
ප්‍රත්‍යාගණන ලාභය/(අලාභ)	-	-	-	-	-	-	-
ලියාහැරීම්	-	-	-	-	-	-	-
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	-	-	-	-	-	-	-
ඉවත් කිරීම්	-	-	(106,470)	(19,831)	(12,695)	-	(138,996)
ආයෝජන දේපල මාරු කිරීම්	-	-	-	-	-	-	-
මාරු කිරීම්/ගැලපීම්	-	(85,662)	-	(83,140)	-	(176,646)	(345,448)
2021 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	13,441,880	862,397	3,555,263	2,598,533	497,893	49,341	21,005,309
<b>අඩුකළා: සමුච්චිත ක්‍ෂයවීම්</b>							
2021 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	5,724	186,715	2,360,680	1,455,700	409,807	-	4,418,626
වර්ෂය තුළ අයකිරීම්	96,933	62,750	380,976	161,221	34,541	-	736,420
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	-	-	-	-	-	-	-
ඉවත් කිරීම්	-	-	(104,524)	(17,252)	(12,695)	-	(134,471)
මාරු කිරීම්/ගැලපීම්	-	-	-	-	-	-	-
2021 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	102,657	249,465	2,637,132	1,599,669	431,653	-	5,020,575
අඩුකළා: හානිකරණය	-	-	-	-	-	35,228	35,228
2021 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	13,339,223	612,932	918,131	998,864	66,240	14,113	15,949,505

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ විශ්ලේෂණය

අපගේ නිර්වාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

26. දේපල, පිරියත සහ උපකරණ (සම්බන්ධයි)

26. (ආ) දේපල, පිරියත සහ උපකරණ - සමූහය - 2020

	ඉඩම් හා ගොඩනැගිලි රු. '000	බදු දේපල, කුලියට/බදු දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි* රු. '000	පරිගණක දෘඩාංග රු. '000	කාර්යාලීය හා විවිධ උපකරණ, ලී බඩු හා සවිකිරීම්** රු. '000	මෝටර් රථවාහන රු. '000	කෙටිගෙන යන වැඩ-ගොඩනැගිලි රු. '000	එකතුව රු. '000
<b>පිරිවැය/සාධාරණ අගය</b>							
2020 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	10,959,379	703,401	3,041,507	2,293,586	503,525	408,370	17,909,769
එකතු කිරීම්	543,035	191,574	425,594	232,525	863	258,524	1,652,116
ප්‍රත්‍යාගණන ලාභය/(අලාභ)	1,907,860	-	-	-	-	-	1,907,860
ලියාහැරීම්	-	-	-	-	-	-	-
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	(185,983)	-	-	-	-	-	(185,983)
ඉවත් කිරීම්	(2,760)	-	(78,537)	(24,249)	(5,700)	-	(111,245)
ආයෝජන දේපල මාරු කිරීම්	144,924	5,076	-	-	-	-	150,000
මාරු කිරීම්/ගැලපීම්	(66,000)	(110,313)	(1,118)	(2,915)	-	(490,480)	(670,826)
<b>2020 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>13,300,456</b>	<b>789,738</b>	<b>3,387,446</b>	<b>2,498,947</b>	<b>498,688</b>	<b>176,414</b>	<b>20,651,691</b>
<b>අඩුකළා: සමුච්චිත ක්‍ෂයවීම්</b>							
2020 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	117,151	135,408	2,102,352	1,318,607	378,369	-	4,051,887
වර්ෂය තුළ අයකිරීම්	74,556	51,307	336,850	157,289	37,109	-	657,110
ප්‍රත්‍යාගණිත වත්කම් සඳහා ක්‍ෂයවීම් ගැලපීම්	(185,983)	-	-	-	-	-	(185,983)
ඉවත් කිරීම්	-	-	(78,522)	(21,142)	(5,670)	-	(105,334)
මාරු කිරීම්/ගැලපීම්	-	-	-	946	-	-	946
<b>2020 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>5,724</b>	<b>186,715</b>	<b>2,360,680</b>	<b>1,455,700</b>	<b>409,807</b>	<b>-</b>	<b>4,418,626</b>
<b>අඩුකළා: හානිකරණය</b>							
2020 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	13,294,731	603,023	1,026,766	1,043,247	88,881	141,186	16,197,837

\* බදුකර දේපල, බදු/කුලියට දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි යටතට 2021.12.31 දිනට ඇතුළත් බදු/කුලියට දීම සඳහා වැඩිදියුණු කරන ලද ගොඩනැගිලි ආශ්‍රිත නොවී වැඩ අගය රු.මිලියන 21.52 කි.

\*\* කාර්යාලීය උපකරණ, ලී බඩු හා සවිකිරීම් සඳහා 2021.12.31 දිනට රුපියල් මිලියන 61.29 ක් අගයට සරිලන කාර්යාල උපකරණ ආශ්‍රිත කෙටිගෙන යන වැඩ ද ඇතුළත්ය.

26. (ඇ) ප්‍රත්‍යාගණනය/සාධාරණ තක්සේරුව

වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් ස්වාධීන තක්සේරුකරුවන් විසින් බැංකුවෙහි ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන ලදී. අනේ දුරින් සිදුවූ මැන කාලීන වෙළඳපළ ගනුදෙනුවලදී හෝ සක්‍රීය වෙළඳපොළෙහි නිරීක්ෂණය කළ හැකි මිල සැලකිල්ලට ගනිමින් ප්‍රත්‍යාගණනය සිදු කරන ලදී. ඒ අනුව රු.මි.1,482.47 ක ප්‍රත්‍යාගණිත අතිරික්තයක් 2020 වසරේදී ප්‍රත්‍යාගණිත සංචිතයට බැර කරන ලදී. තනි වත්කම් පදනම මත කලින් හඳුනාගෙන ඇති ඉහත ප්‍රත්‍යාගණන සංචිතයට අදාළව රුපියල් මිලියන 13.72 ක හානිකරණයක් 2020 වර්ෂය තුළ ආදායම් ප්‍රකාශයට අයකර ඇත.

26. (ඈ) බැංකුවේ ඉඩම් හා ගොඩනැගිලි

2021.12.31 දිනට ඉඩම් හා ගොඩනැගිලි ශේෂයට රු.මි. 9,568.82 ක සින්නක්කර ඉඩම් අගයක් ඇතුළත්ය.

26. (ඉ) වගකීම් සඳහා ඇප ලෙස සහතික කරන ලද දේපල, පිරියත හා උපකරණ

දේපල, පිරියත හා උපකරණ කිසිවක් වගකීම් සඳහා ඇප වශයෙන් තබා නොමැත.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

26. දේපල, පිරියත සහ උපකරණ (සම්බන්ධයි)

26. (ඊ) සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද දේපල, පිරියත හා උපකරණ

වාර්තාකරණ දින දක්වා භාවිතයේ පවතින සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද දේපල, පිරියත හා උපකරණවල (අස්පාශ්‍ය වත්කම්/පරිගණක මෘදුකාංග ඇතුළුව) මූලික පිරිවැය පහත දක්වා ඇති පරිදි වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
පරිගණක දෘෂාංග	1,579,322	1,483,960	1,619,617	1,524,045
කාර්යාල උපකරණ, ලී බඩු හා සවිකිරීම්	474,734	426,052	508,250	470,511
අස්පාශ්‍ය වත්කම් - පරිගණක මෘදුකාංග	894,846	587,213	894,846	587,213
විවිධ උපකරණ/මෝටර් රථවාහන සහ වෙනත් දෑ	668,912	591,841	722,685	636,082

27 භාවිතයට අයිතිය ඇති වත්කම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

සමූහයේ භාවිතයට අයිතිය ඇති වත්කම් ප්‍රාග්ධනිත කල්බදු ගිවිසුමෙහි වටිනාකමින් සමන්විතය.

**හඳුනාගැනීමේ පදනම**  
කල්බදු ආරම්භක දිනට (කල්බදු ගිවිසුමෙහි නිශ්චිතව දක්වා ඇති දින පරිදි) භාවිතයට අයිතිය ඇති හිමි වත්කම් එනම් කල්බදු කාලසීමාව තුළ සිදු කළයුතු කල්බදු ගෙවීම්වල වත්මන් අගය සමූහය විසින් හඳුනාගනු ලැබෙයි.

**මැනීමේ පදනම**  
ඕනෑම සමූච්චිත ක්ෂයවීම් හා හානිකරණ පාඩු අඩුකර, කල්බදු වගකීම්වල කිසියම් ප්‍රතිමිනීම් සඳහා ගැලපීම් සිදුකර භාවිතයට අයිතිය ඇති වත්කම් පිරිවැයට මනිනු ලැබෙයි. හඳුනාගත් කල්බදු වගකීම්වල අගය හා ලද කල්බදු දීමනා අඩුකර, ආරම්භක දිනට හෝ ඊට පෙර සිදුකළ කල්බදු ගෙවීම්, භාවිතයට අයිතිය ඇති වත්කම්වලට ඇතුළත්ය.

**ඵලදායී ජීවකාලය හා ක්‍රමක්ෂය වීම්**  
කල්බදු කාලසීමාව අවසානයේදී කල්බදු වත්කමෙහි හිමිකාරිත්වය ලබාගැනීමට පිළිගත හැකි සහතිකයක් බැංකුව සතුවේ නම්, හැර කල්බදු කාලසීමාව හා අපේක්ෂිත ඵලදායී ජීවකාලය යන්නෙන් කෙටි කාලසීමාව තුළ හඳුනාගත් භාවිතයට අයිතිය ඇති වත්කම්, සරල රේඛීය පදනමක් මත ක්ෂය කරනු ලැබේ. භාවිතයට අයිතිය ඇති වත්කම්, හානිකරණයට බඳුන්වෙයි.

27. (අ) භාවිතයට අයිතිය ඇති වත්කම්හි ප්‍රාග්ධනිත අගය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ආරම්භක ශේෂය	1,751,761	1,312,091	1,818,010	1,378,340
එකතු කිරීම්	305,120	434,079	305,120	434,079
ගැලපීම්	-	5,591	-	5,591
අඩුකළා				
ඉවත් කිරීම්	-	-	-	-
අවසන් කිරීම්/මාරු කිරීම්	13,585	-	13,585	-
හානිකරණය	-	-	-	-
අවසාන ශේෂය	2,043,296	1,751,761	2,109,545	1,818,010

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

27. භාවිතයට අයිතිය ඇති වත්කම් (සම්බන්ධයි)

27. (ආ) භාවිතයට අයිතිය ඇති වත්කම්හි සමුච්චිත ක්‍ෂය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ආරම්භක ශේෂය	525,578	238,584	546,485	247,472
වර්ෂය සඳහා අයකිරීම්	324,515	286,994	331,635	299,013
ඉවත් කිරීම්	-	-	-	-
ගැලපීම්	872	-	872	-
අවසන් කිරීම්/මාරු කිරීම්	(13,585)	-	(13,585)	-
අවසාන ශේෂය	837,380	525,578	865,407	546,485
අවසාන ශේෂය	2,043,296	1,751,761	2,109,545	1,818,010

28 දේපළ ආයෝජන

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ඉපයීමට රඳවාගත් කුලී හෝ ප්‍රාග්ධන ඇගයීම් හෝ ගොඩනැගිල්ලක කොටසක් හෝ ද්විත්වයම දේපළ ආයෝජන ලෙස වර්ගීකරණය කෙරෙයි.

පිරිවැය ආකෘතිය

ගනුදෙනු පිරිවැය ඇතුළත්ව ගොඩනැගිලි ආයෝජන හැර දේපළ ආයෝජන (මූලිකව) පිරිවැයට (ල.ගි.ප්‍ර.40 - 56 වගන්තිය) මනිනු ලබයි. කළමනාකාරිත්වය විසින් දේපළ ආයෝජනවල සාධාරණ අගය වාර්ෂික පදනම මත මනිනු ලබන අතර එය මූල්‍ය ප්‍රකාශනවල සටහන් යටතේ වෙනම දක්වනු ලබයි.

සාධාරණ වටිනාකම

යම් පසුකාලීන සමුච්චිත ක්‍ෂයවීම් හා පසුකාලීන සමුච්චිත හානිකරණ පාඩු අඩු කළ පසු ප්‍රත්‍යාගණිත දිනට සාධාරණ අගය වන හා ඒවායෙහි සාධාරණ වටිනාකම පිළිගත හැකි අයුරකින් මැනිය හැකි ඉඩම් ආයෝජන ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ප්‍රත්‍යාගණිත අගයට සලකනු ලැබේ. සෑම වසර 3කට වරක්ම ධාරණ අගය, වාර්තාකරණ කාලසීමාව අවසානයේදී සාධාරණ වටිනාකම උපයෝගී කර ගනිමින් තීරණය කරගත හැකි, සැලකිය යුතු ලෙස නොවෙනස් වන බවට වගබලා ගනු පිණිස ප්‍රත්‍යාගණනය කෙරෙයි. කල්බදු සීමාව තුළ සරල රේඛීය පදනමක් මත ලැබිය හැකි කුලී පැතිරී පවතී. කල්බදු කාලසීමාව තුළදී දිරිමත් කිරීම්, කල්බදු ලබන්නෙකුට ලබාදෙන අවස්ථාවකදී මෙම පදනම යටතේ කුලී ආදායම හඳුනාගැනීමේ ප්‍රතිඵල ලෙස දේපළ ආයෝජනවල ධාරණ අගයෙන් වෙන් වෙන් වත්කම් ලෙස වාර්තා කරනු ලබන අගයන් ඉවත් කෙරෙයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

28. දේපළ ආයෝජන (සම්බන්ධයි)

28. (අ) දේපළ ආයෝජනවල සාධාරණ අගය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>ඉඩම්</b>				
ආරම්භක ශේෂය	-	-	227,885	316,095
එකතු කිරීම්	-	-	-	-
ඉවත් කිරීම්	-	-	(26,500)	-
ප්‍රත්‍යාගණිත ලාභ	-	-	-	56,714
දේපළ, පිරිසත හා උපකරණ වලින් මාරුකිරීම්	-	-	-	-
දේපළ, පිරිසත හා උපකරණ වෙත මාරුකිරීම්	-	-	-	(144,924)
හානිකරණය	-	-	-	-
අවසාන ශේෂය	-	-	201,385	227,885
<b>ගොඩනැගිලි</b>				
අරම්භක ශේෂය	-	-	9,192	17,220
එකතුකිරීම්	-	-	-	-
ප්‍රත්‍යාගණිත ලාභ	-	-	-	(2,952)
දේපළ, පිරිසත හා උපකරණවලින් මාරුකිරීම්	-	-	-	-
දේපළ, පිරිසත හා උපකරණ වෙත මාරුකිරීම්	-	-	-	(5,076)
හානිකරණය	-	-	-	-
අවසාන ශේෂය	-	-	9,192	9,192

28. (ආ) දේපළ ආයෝජනවල සමුච්චිත ක්‍ෂය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ආරම්භක ශේෂය	-	-	-	-
වර්ෂය සඳහා අයකිරීම්	-	-	-	-
දේපළ, පිරිසත හා උපකරණ වලින් මාරුකිරීම්	-	-	-	-
දේපළ, පිරිසත හා උපකරණ වෙත මාරුකිරීම්	-	-	-	-
අවසාන ශේෂය	-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය	-	-	210,577	237,077

දේපළ ආයෝජනවල සාධාරණ අගයෙහි වැඩිවීම වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව, සෑම වසර 03 කට වරක් දේපළ ආයෝජන යළි මැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරෙයි. එහෙයින් ල.ගි.ප්‍ර.40 අනුව දේපළ ආයෝජන, සාධාරණ අගයට මනිනු ලබන අතර, සෑම වසර 03 කට වරක්ම ප්‍රත්‍යාගණනය කෙරෙයි.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්සාර වාර්තාවේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 →  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

29 කීර්තිනාමය සහ අස්පාශය වත්කම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

මිලදී ගත් පරිගණක මෘදුකාංගවල වටිනාකම සමූහයේ අස්පාශය වත්කම් ගණනයට ඇතුළත් වේ.

හඳුනාගැනීමේ පදනම

අස්පාශය වත්කමක් හඳුනාගනු ලබන්නේ, එහි පිරිවැය විශ්වසනීය ලෙස මැනීමට හැකි වීම සහ ඊට අදාළව අනාගතයේදී අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ සමූහයට ගලා ඒමේ භව්‍යතාවයක් ඇති විටදීය.

මැනීමේ පදනම

වෙන් වෙන්ව අත්පත් කර ගන්නා අස්පාශය වත්කම් මුල් වරට හඳුනා ගැනීමේදී අගය කරනු ලබන්නේ ඒවායේ පිරිවැයටයි. ව්‍යාපාර සංයෝජනයේදී අත්පත් කර ගත් අස්පාශය වත්කම් වල පිරිවැය වනුයේ එසේ අත්පත් කර ගත් දිනට ඒවායේ සාධාරණ අගයයි. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව අස්පාශය වත්කම් පිරිවැයෙන් සමුච්චිත ක්‍රමණය සහ යම් සමුච්චිත ප්‍රත්‍යාගණන භානිකරණ අලාභයක් අඩු කළ පසු අගයට ඉදිරියට ගෙනයා යුතුයි.

එලදායි ජීවකාලය හා ක්‍රමණය වීම්

සමූහය අස්පාශය වත්කම්වල එලදායි ජීවකාලය සීමිත හෝ අසීමිත ද යන්න තක්සේරු කරනු ලබයි. සීමිත ජීව කාලයකින් යුත් අස්පාශය වත්කම් ඒවායේ එලදායි ජීව කාලය තුළ ක්‍රමණය කරනු ලබයි. සීමිත ජීව කාලයක් ඇති අස්පාශය වත්කමක ක්‍රමණය කාලපරිච්ඡේදය සහ ක්‍රමණය, ක්‍රමය අවම වශයෙන් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේදීම සමාලෝචනය කළ යුතුවේ. වත්කම්වල අපේක්ෂිත එලදායි ජීව කාලයක් හෝ වත්කම් වල අන්තර්ගත අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ පාරිභෝජන රටාවේ වෙනස්වීම් සඳහා ගිණුම් තබනු ලබන්නේ සුදුසු පරිදි ක්‍රමණය කාලසීමාව හෝ ක්‍රමණය ක්‍රමය වෙනස් කිරීමෙනි. මේවා ගිණුම්කරණ ඇස්තමේන්තු වල වෙනස්කම් වශයෙන් සලකනු ලැබේ. සීමිත ජීව කාලයක් ඇති අස්පාශය වත්කම්වල ක්‍රමණය වියදම ආදායම් ප්‍රකාශනයේ අදාළ අස්පාශය වත්කම්වල කාර්යයට අනුරූප වියදම් කාණ්ඩය යටතේ හඳුනාගනු ලබයි.

හඳුනා ගැනීම අත්හැරීම

අස්පාශය වත්කමක් හඳුනා ගැනීම අත්හරිනු ලබන්නේ එය ඉවත් කිරීමකදී හෝ එය භාවිතා කිරීම මගින් අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ නොලැබෙන විටදීය. අස්පාශය වත්කම් ඉවත් කිරීමෙන් පැන නගින ලාභය හෝ අලාභය (ශුද්ධ විකුණුම් මිල සහ වත්කමේ ධාරණ අගය අතර වෙනස ලෙස ගණනය කරනු ලබන) වත්කම ඉවත් කළ වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ හඳුනාගනු ලබයි.

අසීමිත එලදායි ජීවකාලයක් සහිත අස්පාශය වත්කම් සමූහය සතුව නොපවතී. සමූහයේ පරිගණක මෘදුකාංගවල තක්සේරු කරන ලද එලදායි ජීවකාලය වසර 4 හෝ 5 කි. (වාර්ෂිකව 20% සිට 25% බැගින්)

කීර්තිනාමය

කීර්තිනාමය මූලිකව පිරිවැයට අගය කරනු ලබයි. හුවමාරු ගැණුම් ප්‍රතිශ්චව, අත්පත් කරගැනීමට භාජනය වන්නාගේ පාලනයට යටත් නොවන ගිණුම් වටිනාකම සහ කලින් දරණ ලද ස්කන්ධ ගිණුමෙහි අත්පත් කරගන්නා දිනට සාධාරණ වටිනාකම යන සමාහාරයට අතිරික්තව ඇති අත්පත් කරගන්නා දිනට හඳුනාගතහැකි, අත්පත්කරගත් වත්කම් සහ පවරාගත් වගකීම්වල ශුද්ධ අගය කීර්තිනාමය ලෙස මූලිකව හඳුනාගැනේ.

මූලිකව හඳුනාගැනීමෙන් පසුව කීර්තිනාමය මනිනු ලබන්නේ පිරිවැයෙන් සමුච්චිත භානිකරණ පාඩු අඩුකිරීමෙනි. පසුකාලී මිනුම්කරණයේදී කීර්තිනාමය අත්පත්කරගත් දිනට හඳුනාගත් පිරිවැයේ යම් සමුච්චිත භානිකරණ අලාභ ඇතොත් අඩුකර මිනුම්කරයි. භානිකරණ පරීක්ෂා කිරීමේ අරමුණු සඳහා ව්‍යාපාර සංයෝජනයකදී අත්පත් කරගත් කීර්තිනාමය අත්පත් කරගත් දිනයේ සිට අත්කරගන්නාසේ වෙනත් වත්කම් හෝ වගකීම් මුදල් උත්පාදන එකතුවලට පවරා තිබේද යන්න නොසලකා සංයෝජනය නිසා අපේක්ෂිත ප්‍රතිලාභ ලබන සෑම මුදල් උත්පාදන ඒකක වලට කීර්තිනාමය බෙදාහැරිය යුතුය.

පරිගණක මෘදුකාංග

සමූහය මිලදීගත් පරිගණක මෘදුකාංග එහි පිරිවැයෙන් සමුච්චිත ක්‍රමණය සහ යම් සමුච්චිත භානිකරණ අලාභයන් අඩුකිරීමෙන් පසු අගයට අගය කරනු ලබයි. අභ්‍යන්තර උත්පාදිත මෘදුකාංග සඳහා වන වියදම වත්කමක් ලෙස හඳුනාගත හැක්කේ සමූහය විසින් එම මෘදුකාංගය අනාගත අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි පරිද්දෙන් සම්පූර්ණ කර භාවිතයට ගැනීමේ අභිප්‍රාය සහ ගතකාලය තහවුරු කිරීම මත සහ අභ්‍යන්තර උත්පාදනය සම්පූර්ණ කිරීම සඳහා වැය වන පිරිවැය විශ්වසනීය ලෙස නිශ්චය කළහැකි නම් පමණි. අභ්‍යන්තර උත්පාදිත මෘදුකාංගවල ප්‍රාග්ධනීකරණය කරන ලද පිරිවැයට එම මෘදුකාංග උත්පාදනය කිරීම සඳහා සෘජුවම ආරෝපනය කළ හැකි සියලු වියදම් සහ ප්‍රාග්ධනීකරණයකළ නොගැනීමේ පිරිවැය ඇතුළත් වන අතර එම පිරිවැය එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරාවටම ක්‍රමණය කර ඇත. අභ්‍යන්තර උත්පාදිත මෘදුකාංගවල ප්‍රාග්ධනීකරණය කරන ලද පිරිවැය එහි සමුච්චිත ක්‍රමණය සහ සමුච්චිත භානිකරණ පාඩු අඩු කිරීමෙන් පසු වටිනාකමට දැක්වේ.

අතිරේක තොරතුරු, මූල්‍ය වාර්තා, පාලනය, කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය, අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය, පූර්විකාව, ජාතික ඉතිරිකිරීමේ රැංඳුව | වාර්ෂික වාර්තාව 2021



### 29. කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම් (සම්බන්ධයි)

පහත හෙළිදරව් කර ඇති මිලදී ගත් පරිගණක මෘදුකාංග හැර බැංකුවට සහ සමූහයට වෙනත් අස්පාශ්‍ය වත්කම් නොමැත.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
පරිගණක මෘදුකාංග	29.1	<b>776,627</b>	652,850	<b>781,989</b>	659,049
සංවර්ධනය කරමින් පවතින මෘදුකාංග	29.2	<b>39,431</b>	35,111	<b>39,431</b>	35,111
<b>එකතුව</b>		<b>816,058</b>	687,961	<b>821,420</b>	694,160

#### 29.1 පරිගණක මෘදුකාංග

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>පිරිවැය/තක්සේරුව</b>				
ආරම්භක ශේෂය	<b>1,959,135</b>	1,542,038	<b>1,978,509</b>	1,555,363
ව්‍යාපාරික ඒකාබද්ධකිරීම් හරහා අත්පත් කර ගැනීම්	-	-	-	-
වර්ෂය තුළ එකතු කිරීම්	<b>455,438</b>	417,097	<b>456,508</b>	423,146
වර්ෂය තුළ ඉවත්කිරීම්	-	-	-	-
අවසාන ශේෂය	<b>2,414,573</b>	1,959,135	<b>2,435,016</b>	1,978,509
<b>අඩුකළා: සමුච්චිත ක්‍රමක්ෂය</b>				
ආරම්භක ශේෂය	<b>1,306,285</b>	1,006,168	<b>1,319,460</b>	1,018,758
ව්‍යාපාරික ඒකාබද්ධකිරීම් හරහා අත්පත් කරගැනීම්	-	-	-	-
වර්ෂය සඳහා අයකිරීම්	<b>331,661</b>	300,117	<b>333,567</b>	300,702
ඉවත්කිරීම්	-	-	-	-
අවසාන ශේෂය	<b>1,637,946</b>	1,306,285	<b>1,653,028</b>	1,319,460
අඩුකළා: හානිකරණය	-	-	-	-
<b>ශුද්ධ පොත් අගය</b>	<b>776,627</b>	652,850	<b>781,989</b>	659,049

#### 29.2 සංවර්ධනය කරමින් පවතින මෘදුකාංග

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>පිරිවැය/තක්සේරුව</b>				
ආරම්භක ශේෂය	<b>35,111</b>	63,006	<b>35,111</b>	63,006
වර්ෂය තුළ එකතු කිරීම්	<b>41,144</b>	93,304	<b>41,144</b>	93,304
වර්ෂය තුළ ඉවත්කිරීම්	-	-	-	-
මාරුකිරීම්/ගැලපීම්	<b>(36,824)</b>	(121,199)	<b>(36,824)</b>	(121,199)
අවසාන ශේෂය	<b>39,431</b>	35,111	<b>39,431</b>	35,111

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

30 විලම්බිත බදු වත්කම්/වගකීම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

හිලව් කිරීමට කිසිදු නීතිමය බලාත්මක අයිතියක් නොපවතින බැවින් සමූහයේ එක් ආයතනයක විලම්බිත බදු (වත්කම්)/වගකීම් තවත් ආයතනයක විලම්බිත බදු වගකීම්/(වත්කම්) හා හිලව් කළ නොහැක. විලම්බිත බදු සඳහා අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්තිය පිළිබඳ විස්තර පිටු අංක 299 හි 13 වන සටහනෙහි දක්වා ඇත.

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයේ සටහන් කර ඇති විලම්බිත බදු සහ ආදායම් බදු වියදමට වාර්තා වී ඇති වෙනස්කම් පහත වගුවෙන් දැක්වේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021	2020	2021	2020
		රු. '000	රු. '000	රු. '000	රු. '000
වත්කම් යටතේ හඳුනාගත්	30.(අ)	(1,104,779)	(1,446,249)	(1,105,653)	(1,446,249)
වගකීම් යටතේ හඳුනාගත්	30.(ආ)	-	-	1,939	1,121
ශුද්ධ විලම්බිත බදු (වත්කම්)/වගකීම්	30.(ඇ) සහ 30.(ඈ)	(1,104,779)	(1,446,249)	(1,103,714)	(1,445,128)

30. (අ) විලම්බිත බදු වත්කම්

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021	2020	2021	2020
		රු. '000	රු. '000	රු. '000	රු. '000
ආරම්භක ශේෂය		1,446,249	(482,241)	1,446,249	(481,903)
විලම්බිත බදු වගකීම් වෙත මාරු කිරීම්		-	-	(126)	(338)
වර්ෂය සඳහා හඳුනාගත් ගෙවීම්					
- ආදායම් ප්‍රකාශය	13.(ආ)	554,999	480,978	555,858	480,978
- පෙර වර්ෂයේ ගැලපීම්		(80,000)	-	(79,858)	-
- වෙනත් විස්තීර්ණ ආදායම් ශේෂය		(816,470)	1,447,512	(816,470)	1,447,512
අවසාන ශේෂය		1,104,779	1,446,249	1,105,653	1,446,249

30. (ආ) විලම්බිත බදු වගකීම්

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021	2020	2021	2020
		රු. '000	රු. '000	රු. '000	රු. '000
ආරම්භක ශේෂය		-	-	1,121	764
විලම්බිත බදු වත්කම් වෙත මාරු කිරීම්		-	-	(126)	(338)
වර්ෂය සඳහා හඳුනාගත් ගෙවීම්					
- ආදායම් ප්‍රකාශය	13.(ආ)	-	-	1,086	694
- පෙර වර්ෂයේ ගැලපීම්	13.(ආ)	-	-	(142)	-
- වෙනත් විස්තීර්ණ ආදායම්		-	-	-	-
අවසාන ශේෂය		-	-	1,939	1,121

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර විවිධාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

30. විලම්බිත බදු වත්කම්/වගකීම් (සම්බන්ධයි)

30. (අ) ශුද්ධ විලම්බිත බදු වත්කම්/වගකීම් සැසඳුම - බැංකුව

දෙසැම්බර් 31 දිනට	මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය		ලාභය/අලාභය		වෙනත් විස්තීර්ණ ආදායම	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>විලම්බිත බදු වගකීම් මත:</b>						
බදු අරමුණ සඳහා ක්ෂයවීම්	599,460	691,823	6,468	144,574	-	-
සිත්තකර ඉඩම් සහ ගොඩනැගිලි මත ප්‍රත්‍යාගණන අතිරික්තය/(පාඩුව)	2,222,897	2,593,380	-	(3,841)	-	415,092
වෙනත් විස්තීර්ණ ආදායම මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත හඳුනා නොගත් ලාභ/(අලාභ)	-	9,033	-	-	-	9,033
පෙර වර්ෂයේ ගැලපීම්	-	-	(98,283)	-	(1,290)	-
	2,822,357	3,294,236	(91,815)	140,733	(1,290)	424,125
<b>විලම්බිත බදු වත්කම් මත:</b>						
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	1,811,985	3,047,824	-	(231,031)	(800,435)	1,871,637
හානිකරණ සඳහා වෙන් කිරීම්	2,012,320	1,692,661	561,468	852,742	-	-
වෙනත් විස්තීර්ණ ආදායම මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත හඳුනා නොගත් ලාභ/(අලාභ)	102,830	-	-	-	110,573	-
පෙර වර්ෂයේ ගැලපීම්	-	-	(178,283)	-	(127,898)	-
	3,927,135	4,740,485	383,185	621,711	(817,760)	1,871,637
වර්ෂය සඳහා ලාභය හෝ අලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම මත විලම්බිත බදු බලපෑම	-	-	475,000	480,978	(816,470)	1,447,512
<b>ශුද්ධ විලම්බිත බදු (වත්කම්)/වගකීම්</b>	<b>(1,104,779)</b>	<b>(1,446,249)</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

30. විලම්බිත බදු වත්කම්/වගකීම් (සම්බන්ධයි)

30. (අ) ශුද්ධ විලම්බිත බදු වත්කම්/වගකීම් සැසඳුම - සමූහය

දෙසැම්බර් 31 දිනට	මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය		ලාභය/අලාභය		වෙනත් විස්තීර්ණ ආදායම	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>විලම්බිත බදු වගකීම් මත:</b>						
බදු අරමුණ සඳහා ක්ෂයවීම්	601,756	693,452	5,468	144,951	-	-
සිත්තකර ඉඩම් සහ ගොඩනැගිලි මත ප්‍රත්‍යාගණන අතිරික්තය/(පාඩුව)	2,222,897	2,593,380	-	(3,841)	-	415,092
වෙනත් විස්තීර්ණ ආදායම මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත උපලබ්ධි නොවූ ලාභ/(අලාභ)	-	9,033	-	-	-	9,033
පෙර වර්ෂයේ ගැලපීම්	-	-	(98,283)	-	(1,290)	-
	<b>2,824,653</b>	<b>3,295,865</b>	<b>(92,815)</b>	<b>141,110</b>	<b>(1,290)</b>	<b>424,125</b>
<b>විලම්බිත බදු වත්කම් මත:</b>						
සේවාච්ඡාදන ප්‍රතිලාභ බැඳීම්	1,813,217	3,048,332	(1,086)	(231,348)	(800,435)	1,871,637
හානිකරණ සඳහා වෙන් කිරීම්	2,012,320	1,692,661	561,468	852,742	-	-
වෙනත් විස්තීර්ණ ආදායම මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත හඳුනා නොගත් ලාභ/(අලාභ)	102,830	-	-	-	110,573	-
පෙර වර්ෂයේ ගැලපීම්	-	-	(178,141)	-	(127,898)	-
	<b>3,928,367</b>	<b>4,740,993</b>	<b>382,241</b>	<b>621,394</b>	<b>(817,760)</b>	<b>1,871,637</b>
වර්ෂය සඳහා ලාභය හෝ අලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම මත විලම්බිත බදු බලපෑම	-	-	475,056	480,284	(816,470)	1,447,512
<b>ශුද්ධ විලම්බිත බදු (වත්කම්)/වගකීම්</b>	<b>(1,103,714)</b>	<b>(1,445,128)</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>

31 වෙනත් වත්කම්

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>පිරිවැය</b>					
ලැබිය යුතු ආදායම් බදු	39	-	-	67,401	-
ලැබිය යුතු දෑ	31.1	6,475,128	5,598,241	6,602,799	5,703,127
පොලී සඳහා භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු දෑ		16,726,231	8,383,771	16,728,172	8,385,356
තැන්පතු සහ කලින් ගෙවීම්		1,151,118	612,997	1,154,859	617,432
මහා භාණ්ඩාගාරයට ගෙවන ලද අත්තිකාරම්	31.2	3,200,000	3,520,000	3,200,000	3,520,000
විශ්‍රාම වැටුප් II සඳහා ගෙවන ලද අත්තිකාරම්	38	397,716	-	397,716	-
විවිධ ණය ගැතියෝ		18,196	17,613	18,218	17,613
කාර්ය මණ්ඩල ණය සඳහා ක්‍රමක්ෂය නොකළ පිරිවැය (දින 01 වෙනස)		5,547,868	4,726,737	5,547,869	4,726,737
වෙනත් වත්කම්		139,015	174,420	188,720	222,670
<b>එකතුව</b>		<b>33,655,272</b>	<b>23,033,780</b>	<b>33,905,753</b>	<b>23,192,936</b>

31.1 ලැබිය යුතු දෑ

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

31. වෙනත් වත්කම් (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
පිරිවැය				
ලැබිය යුතු දෑ	6,599,500	5,722,613	6,747,645	5,847,974
හානිකරණය	(124,372)	(124,372)	(144,847)	(144,847)
ශුද්ධ ලැබිය යුතු දෑ	6,475,128	5,598,241	6,602,799	5,703,127

31.2 මහා භාණ්ඩාගාරයට ගෙවන ලද අත්තිකාරම්

මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම අනුව බැංකුව විසින් 2012 වර්ෂයේ රු.මි. 6,000 ක් සහ 2013 වර්ෂයේ රු.මි. 2,000 ක් අත්තිකාරම් වශයෙන් මහා භාණ්ඩාගාරයට ගෙවන ලද අතර, මහා භාණ්ඩාගාරය විසින් තහවුරු කරන ලද පරිදි එය 2014 වර්ෂයේ පටන් වර්ෂ 6 ක කාලයක් තුළ ලාභයට එරෙහිව ගලපනු ලැබේ. 2016.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි වර්ෂ 10 ක කාලයක් තුළ ලාභයට එරෙහිව රු.මි. 5,333 ක ශේෂය ගැලපීමට මහා භාණ්ඩාගාරය එකඟවී ඇත. අනතුරුව 2017.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි වර්ෂ 15 ක කාලයක් තුළ ලාභයට එරෙහිව රු.මි. 4,800 ක ශේෂයක් ගැලපීමට භාණ්ඩාගාරය එකඟ වී ඇත.

32 බැංකුවලට ගෙවිය යුතු

ගිණුම්කරණ ප්‍රතිපත්ති

අයිරා පහසුකම්, ඒක්ෂණ ණය, බැංකුවලින් ණය ගැනීම් සහ පාලිත සමාගමෙහි ප්‍රතිලදී ගැනුම් මීට ඇතුළත් වේ. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව, සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් තැන්පතු ඒවායෙහි ක්‍රමිකය පිරිවැයට ගණනය කරනු ලබයි. මේවා මත ගෙවිය යුතු/ගෙවූ පොලිය ආදායම් ප්‍රකාශනයෙහි පොලී වියදම් යටතේ හඳුනාගනු ලැබේ. වාර්තා කරනු ලබන දිනට පවතින විදේශ විනිමය ණය, එදිනට පවතින මූල්‍ය විනිමය අනුපාතයෙන් ව්‍යවහාරික මුදල් වලට පරිවර්තනය කෙරෙයි. වාර්තා කරන දිනට යළි පරිවර්තනය කිරීම මත පැන නගින විදේශ මුදල් අගයෙහි වෙනස ලාභය හෝ අලාභය යටතේ හඳුනාගනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
විදේශ විනිමය ණය ගැනීම්	32.1	7,118,359	6,172,229	7,118,359	6,172,229
ප්‍රතිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්		501,442	6,372,108	3,284,979	6,849,085
වෙනත් පහසුකම්		66,752	318,000	66,852	318,391
එකතුව		7,686,553	12,862,337	10,470,191	13,339,705

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර චරිතාකම නිර්මාණය කිරීමේ ආකාරය

පූර්විකාව

→ පාත්‍රික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### 32 බැංකුවලට ගෙවිය යුතු (සම්බන්ධයි)

#### 32.1 විදේශ විනිමය ණය ගැනීම්

##### ඇ.ඩො. මිලියන 35 කාලීන ණය පහසුකම - බැංකුව

2021 පෙබරවාරි 17 දින බැංකුව විසින් ඇ.ඩො. මිලියන 35 ක කාලීන ණය පහසුකමක් ඉන්දියානු බැංකුව සහ ඉන්දියන් ඕවර්සීස් බැංකුවෙන් ලබාගන්නා ලදී.

භාණ්ඩය	ඇ.ඩො. මිලියන 35 කාලීන ණය පහසුකම
අවශ්‍යතාව	ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආයෝජන සඳහා
සුරැකුම	ඇමරිකානු ඩොලර් ප්‍රකාශිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර උකස්
කාලසීමාව	අවුරුදු 1
පොලී අනුපාතය	සය මාසික LIBOR + 3.5% අර්ධ වාර්ෂිකව
ප්‍රාග්ධන ආපසු ගෙවීම	කල්පිරීමේදී

ණයකරුගේ නම	ණය මුදල		ණය ලබාගත් දිනය	ණය අවසන් වන දිනය
	ඇ.ඩො. මිලියන	2021.12.31 දිනට ප්‍රාග්ධනය ඇ.ඩො. මිලියන		
ඉන්දියානු බැංකුව	20	20	2021 පෙබරවාරි 17	2022 පෙබරවාරි 17
ඉන්දියන් ඕවර්සීස් බැංකුව	15	15	2021 පෙබරවාරි 17	2022 පෙබරවාරි 17

### 33 ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ

2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය වගකීම් යටතේ බැංකුව හා සමූහය සතුව කිසිදු ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ නොමැත.

### 34 ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්

2021 දෙසැම්බර් 31 දිනට බැංකුව හා සමූහය සතුව ලාභය/අලාභය හරහා හඳුනාගත් මූල්‍ය වගකීම් යටතට ගැනෙන මූල්‍ය උපකරණ නොමැත.

### 35 ක්‍රමඝෂය පිරිවැය මත මූල්‍ය වගකීම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

#### i. තැන්පතරුවන්ට ගෙවියයුතු

කාලීන තැන්පතු සහ ඉතුරුම් තැන්පතු වෙනත් තැන්පත්කරුවන්ට ගෙවිය යුතු දෑ යන්නට අයත් වේ. මූලික හඳුනාගැනීමෙන් අනතුරුව, සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් තැන්පතු ඒවායෙහි ක්‍රමඝෂය පිරිවැයට ගණනය කරනු ලබයි. තැන්පතු මත ගෙවූ/ගෙවිය යුතු පොලී ආදායම් ප්‍රකාශයෙහි පොලී වියදම් යටතේ හඳුනාගනු ලැබේ.

#### ii. ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත්

අනාගතයේ නිශ්චිත දිනයක ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම යටතේ විකුණන ලද සුරැකුම්පත්, මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශයෙහි වාර්තා කිරීම අත්හැරීම සිදු නොකරනු ලබයි. මන්දයත්, එම ගිවිසුමෙහි සියලු සැලකිය යුතු අවදානම් හා ප්‍රතිලාභ සමූහය විසින් රඳවා ගන්නා බැවිනි. ඊට අදාළව ගිවිසුම මුදල්, ඒකාබද්ධ මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශයෙහි සමූහයට ලබාදුන් ණයක් ලෙස පිළිබිඹු කරමින් මූල්‍ය වගකීම් වශයෙන් දක්වනු ලබයි. මෙහිදී ගනුදෙනුවෙහි ආර්ථික යථා ස්වභාවය පිළිබිඹු කරමින් උපවින පොලිය, ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්පත් යටතේ වගකීමක් ලෙස ඇතුළත් කෙරෙයි. විකුණුම් මිල සහ ප්‍රතිමිලදී ගැනුම් මිල අතර වෙනස පොලී වියදම් ලෙස සලකනු ලබන අතර, ගිවිසුමෙහි කාලසීමාව පුරාවට සඵල පොලී අනුපාතය භාවිතයෙන් උපවින කරනු ලබයි.

35. කුමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වගකීම් (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021	2020	2021	2020
		රු. '000	රු. '000	රු. '000	රු. '000
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	35.1	<b>1,428,467,385</b>	1,237,123,791	<b>1,426,724,704</b>	1,237,669,284
ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු		-	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු		<b>7,719,532</b>	8,159,591	<b>27,087,920</b>	19,656,090
<b>එකතුව</b>		<b>1,436,186,917</b>	1,245,283,382	<b>1,453,812,624</b>	1,257,325,374

35.1 තැන්පත්කරුවන්ට ගෙවිය යුතු මුදල් විශ්ලේෂණය

35.1 (අ) නිමැවුම් වශයෙන් විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021	2020	2021	2020
	රු. '000	රු. '000	රු. '000	රු. '000
ඉතුරුම් තැන්පතු	<b>325,620,162</b>	280,033,076	<b>326,169,005</b>	280,656,851
ස්ථාවර තැන්පතු	<b>1,102,847,222</b>	957,090,715	<b>1,100,555,699</b>	957,012,433
<b>එකතුව</b>	<b>1,428,467,385</b>	1,237,123,791	<b>1,426,724,704</b>	1,237,669,284

35.1 (ආ) ව්‍යවහාරික මුදල් වශයෙන් විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021	2020	2021	2020
	රු. '000	රු. '000	රු. '000	රු. '000
ශ්‍රී ලංකා රුපියල්	<b>1,412,804,951</b>	1,221,733,252	<b>1,411,062,270</b>	1,222,278,744
ඇමරිකානු ඩොලර්	<b>11,864,407</b>	11,578,610	<b>11,864,407</b>	11,578,610
යුරෝ	<b>1,600,785</b>	1,566,382	<b>1,600,785</b>	1,566,382
මහා බ්‍රිතාන්‍ය පවුම්	<b>1,248,984</b>	1,186,206	<b>1,248,984</b>	1,186,206
ඕස්ට්‍රේලියානු ඩොලර්	<b>947,398</b>	1,058,641	<b>947,398</b>	1,058,641
ජපන් යෙන්	<b>860</b>	701	<b>860</b>	701
<b>එකතුව</b>	<b>1,428,467,385</b>	1,237,123,791	<b>1,426,724,704</b>	1,237,669,284

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්දේශ වර්තමාන කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

**36 කල්බදු වගකීම්**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

**කල්බදු වගකීමෙහි මූලික මිනුම**

ඉතිරි කල්බදු කාලසීමාව තුළ අනාගත කල්බදු කුලීවල වත්මන් වටිනාකමට කල්බදු වගකීම ආරම්භක දිනට මූලිකව මනිනු ලබයි.

**කල්බදු වගකීමෙහි පසුකාලීන මිනුම**

කල්බදු පොලිය වැඩිවීමත් කල්බදු ගෙවීම් අඩුවීමත් අනුව කල්බදු වගකීම පසුකාලීනව මනිනු ලබයි.

**වට්ටම් අනුපාතිකය**

අනාගත කල්බදු කුලීවල වත්මන් අගය තීරණය කිරීමට අදාළ වන වට්ටම් අනුපාතිකය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශිත කල්බදු කාලසීමාවලට සමාන කාලසීමා සඳහා අදාළ භාණ්ඩාගාර බැඳුම්කර අනුපාතිකයන්ය. භාණ්ඩාගාර බැඳුම්කරයෙහි කාලසීමාව, කල්බදු කාලසීමාවට සමාන වේ. අදාළ කාලවකවානුව සඳහා භාණ්ඩාගාර බැඳුම්කර අනුපාතිකය නොවේ නම්, උපයෝගී කරගත් කල්බදු කාලසීමාවට වඩා අඩු කල්බදු අනුපාතිකයක් යොදා ගනු ලැබෙයි.

**36. (අ) කල්බදු වගකීම්**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ආරම්භක ශේෂය	<b>1,274,713</b>	1,066,882	<b>1,320,877</b>	1,121,441
වර්ෂය තුළ එකතුකිරීම්	<b>268,189</b>	399,600	<b>268,189</b>	399,600
වර්ෂය සඳහා කල්බදු පොලිය	<b>132,433</b>	122,637	<b>137,339</b>	128,399
අඩුකළා: වර්ෂය තුළ ගෙවීම්	<b>(378,885)</b>	(318,629)	<b>(388,471)</b>	(332,786)
ගැලපීම්	<b>(4,311)</b>	4,223	<b>(4,311)</b>	4,223
අවසාන ශේෂය	<b>1,292,139</b>	1,274,713	<b>1,333,623</b>	1,320,877

**36. (ආ) කල්පිරීමේ විශ්ලේෂණය කල්බදු වගකීම්**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
වර්ෂයක් තුළ ගෙවිය යුතු මුදල	<b>255,704</b>	231,426	<b>259,413</b>	236,151
වසර 1 සිට 3 දක්වා ගෙවිය යුතු මුදල	<b>437,071</b>	566,662	<b>442,230</b>	573,072
වසර 3 සිට 5 දක්වා ගෙවිය යුතු මුදල	<b>277,434</b>	217,683	<b>283,621</b>	222,750
වසර 5 කට පසු ගෙවිය යුතු මුදල	<b>321,929</b>	258,942	<b>348,359</b>	288,904
එකතුව	<b>1,292,139</b>	1,274,713	<b>1,333,623</b>	1,320,877

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



**37 නිකුත්කළ ණය සුරැකුම්පත්**

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>යටත්කාලීන වගකීම්</b>					
බැංකුව විසින් නිකුත් කළ ණයකර	37.1	<b>5,087,337</b>	11,087,763	<b>5,087,337</b>	11,087,763
වෙනත් පරිපාලිත සමාගම් විසින් නිකුත් කළ ණයකර		-	-	<b>89,558</b>	134,526
		<b>5,087,337</b>	11,087,763	<b>5,176,895</b>	11,222,289
<b>යටත්කාලීන නොවන වගකීම්</b>					
බැංකුව විසින් නිකුත් කළ ණයකර	37.2	<b>32,441,680</b>	20,685,990	<b>32,441,680</b>	20,685,990
එකතුව		<b>37,529,017</b>	31,773,753	<b>37,618,575</b>	31,908,279
එක් වසරක් තුළ ගෙවිය යුතු		<b>773,327</b>	6,773,753	<b>862,885</b>	6,812,208
වසරකින් පසුව ගෙවිය යුතු		<b>31,755,690</b>	20,000,000	<b>31,755,690</b>	20,096,071
නිත්‍ය		<b>5,000,000</b>	5,000,000	<b>5,000,000</b>	5,000,000
එකතුව		<b>37,529,017</b>	31,773,753	<b>37,618,575</b>	31,908,279

**37.1 යටත්කාලීන වගකීම්**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

දිගුකාලීන අරමුදල් අවශ්‍යතා සඳහා සමූහය විසින් ණයට ගනු ලැබූ අරමුදල් මේ මගින් නියෝජනය වේ. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට සමූහය විසින් නියම කරනු ලබන අවස්ථාවලදී හැරුණුකොට මූලික හඳුනාගැනීමෙන් අනතුරුව මෙම අරමුදල් සඵල පොලී අනුපාතික ක්‍රමය උපයෝගී කරගනිමින් එහි ක්‍රමක්‍ෂය පිරිවැයට ගණනය කරනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ජනවාරි 01 දිනට ශේෂය		<b>11,000,000</b>	6,000,000	<b>11,000,000</b>	6,000,000
වර්ෂය තුළදී ණයට ගත් මුදල		-	5,000,000	-	5,000,000
වර්ෂය තුළ ආපසු ගෙවීම්/නිදහස් කිරීම්		<b>(6,000,000)</b>	-	<b>(6,000,000)</b>	-
උප එකතුව		<b>5,000,000</b>	11,000,000	<b>5,000,000</b>	11,000,000
විනිමය අනුපාතිකයෙහි වෙනස්වීම්		-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය (ගනුදෙනු පිරිවැය සහ ක්‍රමක්ෂය පිරිවැය ගැලපීමට පෙර)		<b>5,000,000</b>	11,000,000	<b>5,000,000</b>	11,000,000
ක්‍රමක්ෂය නොකළ ගනුදෙනු පිරිවැය		-	-	-	-
ක්‍රමක්ෂය කළ ගෙවිය යුතු පොලියෙහි ශුද්ධ බලපෑම		<b>87,337</b>	87,763	<b>87,337</b>	87,763
දෙසැම්බර් 31 දිනට ගලපන ලද ශේෂය		<b>5,087,337</b>	11,087,763	<b>5,087,337</b>	11,087,763
<b>යටත්කාලීන වගකීම්</b>					
ස්ථාවර අනුපාත යටත්කාලීන වගකීම්	37.1.1	-	6,006,393	-	6,006,393
විචල්‍ය අනුපාත යටත්කාලීන වගකීම්	37.1.2	<b>5,087,337</b>	5,081,370	<b>5,087,337</b>	5,081,370
		<b>5,087,337</b>	11,087,763	<b>5,087,337</b>	11,087,763

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්වචන පරිපාලන ක්‍රමවේදය සහ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
← වාර්ෂික වාර්තාව 2021 →  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ මූල්‍ය වාර්තාව 2021

37. නිකුත්කළ ණය සුරැකුම්පත් (සම්බන්ධයි)

37.1 යටත්කාලීන වගකීම් (සම්බන්ධයි)

37.1.1 ස්ථාවර අනුපාත යටත්කාලීන වගකීම්

ණයකර නිකුත්ව පිළිබඳ විස්තර

දිගුකාලීන අරමුදල් අවශ්‍යතා සඳහා සමූහය විසින් ණයට ගනු ලැබූ අරමුදල් මේ මගින් නියෝජනය වේ. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට සමූහය විසින් නියම කරනු ලබන අවස්ථාවලදී හැරුණුකොට මූලික හඳුනාගැනීමෙන් අනතුරුව මෙම අරමුදල් සඵල පොලී අනුපාතික ක්‍රමය උපයෝගී කරගනිමින් එහි ක්‍රමඝෂය පිරිවැයට ගණනය කරනු ලබයි.

බැංකුව මෙම නිකුත්වල මුළු ප්‍රතිපාදන භාවිතය තුළින් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වල වත්කම් සංචිතය ව්‍යාප්ත කර ගැනීමට අදහස් කරයි.

2020 දෙසැම්බර් 31 දින බැංකුවේ යටත්කාලීන වගකීම්, 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතෙහි ප්‍රතිපාදන යටතේ පෞද්ගලික ස්ථාවර ලෙස 2016 දෙසැම්බර් 29 දින නිකුත් කරන ලද රු. 100/- ශ්‍රේණිගත කළ සුරැකුම් රහිත යටත්කාලීන සහ නිදහස් කළ හැකි ණයකර රු. 6,000,000,000 වලින් සමන්විත වේ. එන්.එස්.බී. ෆන්ඩ් මැනේජමන්ට් කම්පනි ලිමිටඩ් මෙම යටත්කාලීන වගකීම් නිකුත් කිරීමේ භාරකාරීත්වය දරයි. ලංකා ෆිච් ටේටින් ආයතනය මෙම වගකීම AA+(Ika) යටතට වර්ගීකරණය කර ඇත.

කාණ්ඩය	මුහුණත වටිනාකම රු. '000	පොලී අනුපාතිකය %	ආපසු ගෙවීමේ නියමයන්	නිකුත් කළ දිනය	කල්පිරීමේ දිනය	සඵල වාර්ෂික ප්‍රතිලාභ		බැංකුව		සමූහය	
						2021 %	2020 %	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>බැංකුව විසින් නිකුත් කළ</b>											
ස්ථාවර අනුපාතිකය 13%	6,000,000	13% වා.පො.	කල්පිරීමේදී	2016 දෙසැම්බර් 29	2021 දෙසැම්බර් 29	-	13.42	-	6,000,000	-	6,000,000
ගෙවියයුතු පොලී								-	6,393	-	6,393
එකතුව								-	6,006,393	-	6,006,393

\* පොලී ගෙවීමේ කාලසීමාව අර්ධ වාර්ෂික වේ.

37.1.2 විවලය අනුපාත යටත්කාලීන වගකීම්

ණයකර නිකුත්ව පිළිබඳ විස්තර

ණයකර නිකුත් කිරීමේ මූලික පරමාර්ථය වන්නේ බැංකුවේ අතිරේක ස්ථර 1 ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කිරීම සහ බැංකුවේ ණයදීමේ කටයුතු සඳහා මුදල් යෙදවීමයි.

2021 දෙසැම්බර් 31 දිනට බැංකුවේ යටත්කාලීන වගකීම්, 2021 ඔක්තෝබර් 27 වන දින 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පනතේ විධිවිධාන යටතේ පෞද්ගලික ස්ථාවරගත කිරීම මතනිකුත් කළ රුපියල් මිලියන 5,000 වටිනා ලැයිස්තුගත නොකළ, සුරැකුම් රහිත, යටත්කාලීන, නිත්‍ය, ශ්‍රේණිගත ණයකර වලින් සමන්විත වේ. ලංකා ICRA ආයතනය මෙම ණයකරය [SL] AA (hyb) යටතට ශ්‍රේණිගත කර ඇත.

කාණ්ඩය	මුහුණත වටිනාකම රු. '000	පොලී අනුපාතිකය %	ආපසු ගෙවීමේ නියමයන්	නිකුත් කළ දිනය	කල්පිරීමේ දිනය	සඵල වාර්ෂික ප්‍රතිලාභ		බැංකුව		සමූහය	
						2021 %	2020 %	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>බැංකුව විසින් නිකුත් කළ</b>											
විවලය අනුපාතය	5,000,000	භාණ්ඩාගාර බිල්පත් අනුපාතය - මාස 06+ 1.50% වා.පො.	නිත්‍ය	2020 ඔක්තෝබර් 27	නිත්‍ය	අවම අනුපාතය 9.00	අවම අනුපාතය 9.00	5,000,000	5,000,000	5,000,000	5,000,000
ගෙවියයුතු පොලී								87,337	81,370	87,337	81,370
එකතුව								5,087,337	5,081,370	5,087,337	5,081,370

\* පොලී ගෙවීමේ කාලසීමාව අර්ධ වාර්ෂික වේ.

නිකුත් කරන්නාගේ විසුරුවා හැරීමකදී, ඉහත වගකීම් නිකුත් කරන්නාගේ සියලුම ණය හිමියන් සහ තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් වලට යටත් වනු ඇත.

### 37. නිකුත්කළ ණය සුරැකුම්පත් (සම්බන්ධයි)

#### 37.2 යටත්කාලීන නොවන වගකීම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

දිගුකාලීන අරමුදල් අවශ්‍යතා සඳහා සමූහය විසින් ණයට ගනු ලැබූ අරමුදල් මේ මගින් නියෝජනය වේ. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට සමූහය විසින් නියම කරනු ලබන අවස්ථාවලදී හැරුණකොට මූලික හඳුනාගැනීමෙන් අනතුරුව මෙම අරමුදල් සඵල පොලී අනුපාතික ක්‍රමය උපයෝගී කරගනිමින් එහි ක්‍රමක්‍ෂය පිරිවැයට ගණනය කරනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ජනවාරි 01 දිනට ශේෂය		20,000,000	20,000,000	20,000,000	20,000,000
වර්ෂය තුළදී ණයට ගත් මුදල		11,541,000	-	11,541,000	-
වර්ෂය තුළ ආපසු ගෙවීම්/නිදහස් කිරීම්		-	-	-	-
උප එකතුව		31,541,000	20,000,000	31,541,000	20,000,000
විනිමය අනුපාතිකයෙහි වෙනස්වීම්		-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය (ගනුදෙනු පිරිවැය සහ ක්‍රමක්ෂය පිරිවැය ගැලපීමට පෙර)		31,541,000	20,000,000	31,541,000	20,000,000
ක්‍රමක්ෂය නොකළ ගනුදෙනු පිරිවැය		-	-	-	-
ක්‍රමක්ෂය කළ ගෙවිය යුතු පොලියෙහි ශුද්ධ බලපෑම		900,680	685,990	900,680	685,990
දෙසැම්බර් 31 දිනට ගලපන ලද ශේෂය		32,441,680	20,685,990	32,441,680	20,685,990
යටත්කාලීන නොවන වගකීම්					
2019 තුළ ණයකර නිකුත් කිරීම් (බි. 20)	37.2.1	20,685,990	20,685,990	20,685,990	20,685,990
2021 තුළ ණයකර නිකුත් කිරීම් (බි. 11.5)	37.2.2	11,755,690	-	11,755,690	-
		32,441,680	20,685,990	32,441,680	20,685,990

#### 37.2.1 2019 තුළ ණයකර නිකුත් කිරීම් (බි. 20)

##### ණයකර නිකුතුව පිළිබඳ විස්තර

මෙම ණයකර නිකුතුවේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ඇ.ඩො./ශ්‍රී ලංකා රු. හුවමාරු ගිවිසුම් අත්හිටුවීමේ අරමුදල් අවශ්‍යතාවයට අර්ධ වශයෙන් මුදල් යෙදවීමයි. 2021 දෙසැම්බර් 31 දිනට බැංකුවේ හිඟ ණයකර, 1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ ප්‍රතිපාදන ප්‍රකාර පොද්ගලික තැන්පත් කිරීම් ලෙස 2019 සැප්තැම්බර් 10 වන දින රු. 100/- වූ ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත නිදහස් කරවා ගත හැකි ණයකර රු.මි. 20,000 කින් සමන්විත විය. එන්.එස්.බී. ආර්ථික මැනවිමන්ටි කමිටු ලිමිටඩ් මෙම ණයකර නිකුතුව සඳහා භාරකරු ලෙස කටයුතු කරන ලදී. අයි.සී.ආර්.ඒ ලංකා ආයතනය වෙතින් ත්‍රිත්ව ඒ (ස්ථාවර) ශ්‍රේණිගත කිරීම මෙම ණයකරයට ගිම්වේ.

කාණ්ඩය	මුහුණත වටිනාකම රු. '000	පොලී අනුපාතිකය %	ආපසු ගෙවීමේ නියමයන්	නිකුත් කළ දිනය	කල්පිරීමේ දිනය	සඵල වාර්ෂික ප්‍රතිලාභ		බැංකුව		සමූහය	
						2021 %	2020 %	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>බැංකුව විසින් නිකුත්කළ</b>											
ස්ථාවර අනුපාතිකය - වසර 3	13,677,000	11% වා.පො.	කල්පිරීමේදී	2019 සැප්තැම්බර් 10	2022 සැප්තැම්බර් 10	11.00	11.00	13,677,000	13,677,000	13,677,000	13,677,000
ස්ථාවර අනුපාතිකය - වසර 5	6,323,000	11.25% වා.පො.	කල්පිරීමේදී	2019 සැප්තැම්බර් 10	2024 සැප්තැම්බර් 10	11.25	11.25	6,323,000	6,323,000	6,323,000	6,323,000
ගෙවියයුතු පොලිය								685,990	685,990	685,990	685,990
	20,000,000							20,685,990	20,685,990	20,685,990	20,685,990

\* පොලී ගෙවීමේ කාලසීමාව වාර්ෂික වේ.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්මාණමය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

37. නිකුත්කළ ණය සුරැකුම්පත් (සම්බන්ධයි)

37.2 යටත්කාලීන නොවන වගකීම් (සම්බන්ධයි)

37.2.2 2021 වසර තුළ ණයකර නිකුත් කිරීම් (බී. 11.5)

ණයකර නිකුතුව පිළිබඳ විස්තර

ණයකර නිකුතුව හරහා රැස්කර ගන්නා අරමුදල් වසර 05ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා අවශ්‍ය ස්ථාවර මුදල් සැපයීමට සහ බැංකුවේ ණය කළඹ තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරනු ඇත. ණයකර ආදායම අදාළ සියලුම රෙගුලාසිවලට යටත්ව සමානව ව්‍යාපාරයේදී බෙදා හරිනු ලැබේ. 2021 දෙසැම්බර් 31 දිනට බැංකුවේ හිඟ ණයකර, 1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ ප්‍රතිපාදන ප්‍රකාර පොද්ගලික තැන්පත් කිරීම් ලෙස සැපයුම්බර් 24 වන දින රු.100/- වූ ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත නිදහස් කරවා ගත හැකි ණයකර රු.මි. 11,541 කින් සමන්විත විය. එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කමිටු ලිමිටඩ් මෙම ණයකර නිකුතුව සඳහා භාරකරු ලෙස කටයුතු කරන ලදී. අයි.ඩී.ආර්.ඒ ලංකා ආයතනය වෙතින් ත්‍රිත්ව ඒ (ස්ථාවර) ශ්‍රේණිගත කිරීම මෙම ණයකරයට හිමිවේ.

කාණ්ඩය	මුහුණත වටිනාකම රු. '000	පොලී අනුපාතිකය %	ආපසු ගෙවීමේ නියමයන්	නිකුත් කළ දිනය	කල්පිරීමේ දිනය	සඵල වාර්ෂික ප්‍රතිලාභ		බැංකුව		සමුහය	
						2021	2020	2021	2020	2021	2020
						%	%	රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>බැංකුව විසින් නිකුත්කළ</b>											
ස්ථාවර අනුපාතිකය - වසර 5	1,016,000	8.50%	කල්පිරීමේදී	2021 සැප්තැම්බර් 24	2026 සැප්තැම්බර් 23	8.50	-	1,016,000	-	1,016,000	-
විචල්‍ය අනුපාතිකය - වසර 5	9,000,000	06 මාස AWPLR + 1.00%	කල්පිරීමේදී	2021 සැප්තැම්බර් 24	2026 සැප්තැම්බර් 23	6.70	-	9,000,000	-	9,000,000	-
විචල්‍ය අනුපාතිකය - වසර 7	1,525,000	06 මාස AWPLR + 1.00%	කල්පිරීමේදී	2021 සැප්තැම්බර් 24	2028 සැප්තැම්බර් 22	6.70	-	1,525,000	-	1,525,000	-
ගෙවිය යුතු පොලිය								214,690	-	214,690	-
<b>එකතුව</b>	<b>11,541,000</b>							<b>11,755,690</b>	<b>-</b>	<b>11,755,690</b>	<b>-</b>

\* පොලී ගෙවීමේ කාලසීමාව වාර්ෂික වේ.

38 සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ජීවගණක තක්සේරුව කළ වහාම අරමුදල් නොයෙදූ පසුගිය සේවා පිරිවැය වෙනත් විස්තීරණ ආදායම්හි හඳුනාගනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමුහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
විග්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I සඳහා ප්‍රතිපාදන	38.(අ).1	4,921,358	7,461,212	4,921,358	7,461,212
විග්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II සඳහා ප්‍රතිපාදන	38.(අ).2	-	316,854	-	316,854
විග්‍රාමික වෛද්‍යාධාර යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිපාදන	38.(අ).3	3,669,284	3,822,365	3,669,284	3,822,365
පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන	38.(අ).4	-	-	46,783	31,345
<b>එකතුව</b>		<b>8,590,642</b>	<b>11,600,431</b>	<b>8,637,425</b>	<b>11,631,775</b>

38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි)

38. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම්

බැංකුව සතුව සේවාවසාන ප්‍රතිලාභ යෝජනා ක්‍රම දෙකක් පවතී. ඒවා 1995 ඔක්තෝබර් 01 දිනට ප්‍රථම සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා වන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I සහ 1995 ඔක්තෝබර් 01 දිනට පසුව සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා වන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II ලෙස දැක්විය හැකි අතර, විශ්‍රාමික සේවකයින් සඳහා වන වෛද්‍යාධාර යෝජනා ක්‍රමයක්ද බැංකුව සතුව පවතී.

මෙකී යෝජනා ක්‍රමවල වත්කම්, බැංකුවේ වත්කම් වලින් ස්වාධීනව පවතින අතර, අදාළ අරමුදල්වල නීතිරීති/භාර ඔප්පුවල ප්‍රතිපාදන ප්‍රකාර කළමනාකාරිත්වය හා බැංකු සේවකයින් නියෝජනය වන කළමනාකරුවන්/භාරකාර මණ්ඩලයක් මගින් පරිපාලනය කෙරෙයි.

මෙම අරමුදල්වල පාලිත නීති ප්‍රකාර අවම වශයෙන් වසර 02 කට වරක් ජීවගණක තක්සේරුවක් සිදු කළ යුතු වන අතර සාමාජිකයින් විසින් පත් කළ බැංකුවේ විගණක කටයුතුවලින් ස්වාධීනවූ වරලත් ගණකාධිකාරී ආයතනයක් හෝ ආයතන මගින් සිදු කරනු ලබන වාර්ෂික විගණන වලට මෙකී අරමුදල් බඳුන් වේ.

2021 දෙසැම්බර් 31 වන දිනට සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්හි සාරාංශය පහත දක්වා ඇත.

2021 දෙසැම්බර් 31 දිනට	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I රු. '000	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II* රු. '000	විශ්‍රාමික වෛද්‍යාධාර යෝජනා ක්‍රමය රු. '000	එකතුව රු. '000
නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්හි වත්මන් අගය (PVDBO)	(18,362,021)	(4,303,504)	(4,345,781)	(27,011,305)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගය	13,440,663	4,701,219	676,497	18,818,379
<b>මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබූ ශුද්ධ (වගකීම්)</b>	<b>(4,921,358)</b>	<b>397,716</b>	<b>(3,669,284)</b>	<b>(8,192,927)</b>

\* විශ්‍රාම වැටුප් II සඳහා ශුද්ධ වත්කම් හඳුනාගෙන ඇති බැවින් එහි පිටු අංක 338 හි 31 සටහනෙහි "වෙනත් වත්කම්" යටත් වර්ගීකරණය කර ඇත.

2020 දෙසැම්බර් 31 වන දිනට සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්හි සාරාංශය පහත දක්වා ඇත.

2020 දෙසැම්බර් 31 දිනට	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I රු. '000	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II* රු. '000	විශ්‍රාමික වෛද්‍යාධාර යෝජනා ක්‍රමය රු. '000	එකතුව රු. '000
නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්හි වත්මන් අගය (PVDBO)	(22,586,463)	(4,411,190)	(4,431,651)	(31,429,304)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගය	15,125,251	4,094,336	609,286	19,828,873
<b>මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබූ ශුද්ධ (වගකීම්)</b>	<b>(7,461,212)</b>	<b>(316,854)</b>	<b>(3,822,365)</b>	<b>(11,600,431)</b>

38. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I

වෘත්තීය ජීවගණක සමාගමක් වන සී/ස ජීවගණක හා කළමනාකරණ උපදේශක පෞද්ගලික සමාගමෙහි එම්. පුප්‍රානානන් මහතා විසින් 2021.12.31 දිනට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I හි ජීවගණක ඇගයීමක් සිදු කරන ලදී.

2021 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් උපයාගනු ලැබූ අපේක්ෂිත ප්‍රතිලාභයන්හි ජීවගණක වත්මන් අගය ගණනය කිරීම සඳහා ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය උපයෝගී කරගන්නා ලදී.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි)

38. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි)

38. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
(අ) මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබූ ශුද්ධ වත්කම්/(වගකීම්) නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වත්මන් අගය	(18,362,021)	(22,586,463)	(18,362,021)	(22,586,463)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගය	13,440,663	15,125,251	13,440,663	15,125,251
එකතුව	(4,921,358)	(7,461,212)	(4,921,358)	(7,461,212)
(ආ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගත් අගය				
අතීත සේවා පිරිවැය	(339,925)	-	(339,925)	-
ප්‍රවර්තන සේවා පිරිවැය	69,013	109,101	69,013	109,101
ප්‍රතිලාභ බැඳීම් මත පොලී පිරිවැය	596,897	380,185	596,897	380,185
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	325,985	489,286	325,985	489,286
(ඇ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති ප්‍රමාණය				
ප්‍රතිපාදන ගැලපීම්	5,083	29,561	5,083	29,561
ප්‍රත්‍යක්‍ෂ (ලාභ)/අලාභ	464,316	(140,412)	464,316	(140,412)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(4,189,720)	4,392,552	(4,189,720)	4,392,552
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	1,349,879	40,149	1,349,879	40,149
එකතුව	(2,370,442)	4,321,851	(2,370,442)	4,321,851
(ඈ) සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ				
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	15,125,251	14,782,280	15,125,251	14,782,280
ප්‍රතිපාදන ගැලපීම්	-	(29,325)	-	(29,325)
සැලසුම්ගත වත්කම්වල අපේක්‍ෂිත ප්‍රතිලාභ	1,210,020	1,622,825	1,210,020	1,622,825
තරා සේවා දායකත්වය	490,313	776,589	490,313	776,589
ගෙවූ ප්‍රතිලාභ	(2,035,043)	(1,986,969)	(2,035,043)	(1,986,969)
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	(1,349,879)	(40,149)	(1,349,879)	(40,149)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය	13,440,663	15,125,251	13,440,663	15,125,251
(ඉ) නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වත්මන් අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ				
නිර්වචිත ප්‍රතිලාභ බැඳීමෙහි ආරම්භක ශේෂය	22,586,463	18,209,182	22,586,463	18,209,182
පොලී පිරිවැය	1,806,917	2,003,010	1,806,917	2,003,010
අතීත සේවා පිරිවැය	(339,925)	-	(339,925)	-
ප්‍රවර්තන සේවා පිරිවැය	69,013	109,101	69,013	109,101
ගෙවූ ප්‍රතිලාභ	(2,035,043)	(1,986,969)	(2,035,043)	(1,986,969)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(4,189,720)	4,392,552	(4,189,720)	4,392,552
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	464,316	(140,412)	464,316	(140,412)
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල අවසාන ශේෂය	18,362,021	22,586,463	18,362,021	22,586,463

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම (සම්බන්ධයි)

38. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි)

38. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I (සම්බන්ධයි)

2021 දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
(ඊ) සැලසුම්ගත වත්කම්වලට පහත අයිතමයන් ඇතුළත්ය				
භාණ්ඩාගාර බැඳුම්කර	6,725,955	7,436,992	6,725,955	7,436,992
භාණ්ඩාගාර බිල්පත්	738,509	258,143	738,509	258,143
වාණිජ පත්‍රිකා	-	-	-	-
ස්ථාවර තැන්පතු	383,971	1,249,026	383,971	1,249,026
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	1,497,120	245,432	1,497,120	245,432
ණයකර	3,767,693	6,046,776	3,767,693	6,046,776
භාරකාර සහතිකපත්	402,656	-	402,656	-
බැංකුවල ඇති මුදල්	2,285	31	2,285	31
වෙනත් වත්කම්/(වගකීම්)	(77,526)	(111,148)	(77,526)	(111,148)
<b>එකතුව</b>	<b>13,440,663</b>	<b>15,125,251</b>	<b>13,440,663</b>	<b>15,125,251</b>

	බැංකුව සහ සමූහය	
	2021 රු. '000	2020 රු. '000
(උ) නිර්වචිත ප්‍රතිලාභ බැඳීමේ කල්පිරීමේ පරාසය - අපේක්ෂිත සමූවචිත ප්‍රතිලාභ ගෙවීම් වත්මන් අගය		
ඉදිරි වර්ෂයන්හිදී නිශ්චිත ප්‍රතිලාභ බැඳීමේ වත්මන් අගයේ ව්‍යාප්තිය		
වසර 1 ට වඩා අඩු	1,905,908	1,955,517
වසර 1-2 අතර	3,339,975	3,624,168
වසර 3-5 අතර	4,077,969	4,615,085
වසර 6-10 අතර	4,679,075	5,635,073
වසර 10 ට වැඩි	4,359,094	6,756,620
<b>එකතුව</b>	<b>18,362,021</b>	<b>22,586,463</b>

	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I 2021	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I 2020
(ඌ) ජීවගණක උපකල්පන		
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය (%)	8.00	6.50
වට්ටම් අනුපාතිකය (%)	11.50	8.00
ජීවන වියදම් දීමනාවෙහි ඉදිරි වැඩිවීම (%)	5.50	4.50
මර්ත්‍යතාව	GA 1983 මර්ත්‍යතා වගුව	GA 1983 මර්ත්‍යතා වගුව
විශ්‍රාම යාමේ වයස	අවුරුදු 62	අවුරුදු 60
සාමාන්‍ය ගෙවීම් ක්‍රමය	මාසිකව	මාසිකව

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්වචිත වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම (සම්බන්ධයි)

38. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි)

38. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I (සම්බන්ධයි)

සේවක පිරිවැටුම් අනුපාතිකය

වයස	2021 %	2020 %
20	0.3	0.3
25	0.3	0.3
30	0.3	0.3
35	0.3	0.3
40	0.3	0.3
45	0.3	0.3
50	0.3	0.3
55	0.3	10.0
56	0.3	10.0
57	0.3	10.0
58	0.3	10.0
59	0.3	10.0

(ඵ) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම/අඩුවීම මගින් නිර්වචිත ප්‍රතිලාභ බැඳීමවල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැකිය.

	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I - බැංකුව සහ සමූහය			
	2021		2020	
	1% වැඩිවීම	1% අඩුවීම	1% වැඩිවීම	1% අඩුවීම
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	18,453,211	18,275,791	22,669,528	22,506,802
වට්ටම් අනුපාතිකය	17,202,669	19,672,818	20,912,872	24,514,026

38. (අ) 2. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II

වෘත්තීය ජීවගණක සමාගමක් වන සී/ස ජීවගණක හා කළමනාකරණ උපදේශක පෞද්ගලික සමාගමෙහි එම්. පුප්‍රානානන් මහතා විසින් 2021.12.31 දිනට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II හි ජීවගණක ඇගයීමක් සිදු කරන ලදී.

2021 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් උපයාගනු ලැබූ අපේක්ෂිත ප්‍රතිලාභයන්හි ජීවගණක වත්මන් අගය, ගණනය කිරීම සඳහා ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය උපයෝගී කරගන්නා ලදී.

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනට				
(අ) මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ශුද්ධ වත්කම්/(වගකීම්)				
නිර්වචිත ප්‍රතිලාභ බැඳීමවල වත්මන් අගය	(4,303,504)	(4,411,190)	(4,303,504)	(4,411,190)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගය	4,701,219	4,094,336	4,701,219	4,094,336
එකතුව	397,716	(316,287)	397,716	(316,287)



38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි)

38. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි)

38. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
(අ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති වටිනාකම				
අතීත සේවා පිරිවැය	473,813	-	473,813	-
ප්‍රවර්තන සේවා පිරිවැය	392,324	446,634	392,324	446,634
ප්‍රතිලාභ බැඳීම් මත පොලී පිරිවැය	26,933	(16,817)	26,933	(16,817)
ගනවි මැනෙන්නන්විනි දායකත්වය	(924)	(802)	-	-
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	892,145	429,015	893,069	429,817
(ඇ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති වටිනාකම				
ප්‍රතිපාදන ගැලපීම්	(644)	(26,987)	(644)	(26,987)
ප්‍රත්‍යක්ෂ (ලාභ)/අලාභ	688,343	(149,663)	688,343	(149,663)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(1,995,530)	783,400	(1,995,530)	783,400
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	390,406	(39,101)	390,406	(39,101)
සැලසුම්ගත වත්කම් මත පොලී ආදායමේ වෙනස	-	-	-	-
එකතුව	(917,426)	567,649	(917,426)	567,649
(ඈ) සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ.				
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	4,094,336	3,140,376	4,094,336	3,140,376
ප්‍රතිපාදන ගැලපීම්	-	25,951	-	25,951
සැලසුම්ගත වත්කම්වල අපේක්ෂිත ප්‍රතිලාභ	348,019	348,296	348,019	348,296
තර්ථ සේව්‍ය දායකත්වය	690,858	554,717	690,858	554,717
ගෙවූ ප්‍රතිලාභ	(41,587)	(14,105)	(41,587)	(14,105)
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	(390,406)	39,101	(390,406)	39,101
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය	4,701,219	4,094,336	4,701,219	4,094,336
(ඉ) නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වත්මන් අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ.				
නිර්වචිත ප්‍රතිලාභ බැඳීමෙහි ආරම්භක ශේෂය	4,411,190	3,013,446	4,411,190	3,013,446
පොලී පිරිවැය	374,951	331,479	374,951	331,479
අතීත සේවා පිරිවැය	473,813	-	473,813	-
ප්‍රවර්තන සේවා පිරිවැය	392,324	446,634	392,324	446,634
ගෙවූ ප්‍රතිලාභ	(41,587)	(14,105)	(41,587)	(14,105)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	(1,995,530)	783,400	(1,995,530)	783,400
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	688,343	(149,663)	688,343	(149,663)
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල අවසාන ශේෂය	4,303,503	4,411,190	4,303,503	4,411,190

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්වචිත ප්‍රතිලාභ නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම (සම්බන්ධයි)

38. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි)

38. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II (සම්බන්ධයි)

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ  
කළමනාකරණ  
විශ්ලේෂණය

අපගේ නිර්මාණ  
නිර්මාණය කිරීමේ  
ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමුහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
(ඊ) සැලසුම්ගත වත්කම්වලට පහත අයිතමයන් ඇතුළත්ය.				
භාණ්ඩාගාර බැඳුම්කර	2,970,723	2,495,367	2,970,723	2,495,367
භාණ්ඩාගාර බිල්පත්	397,163	-	397,163	-
ණයකර	511,976	-	511,976	-
ස්ථාවර තැන්පතු	532,920	1,632,767	532,920	1,632,767
භාරකාර සහතිකපත්	193,289	-	193,289	-
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලට ගත් සුරැකුම්පත්	131,820	-	131,820	-
ඉතුරුම්	4,727	328	4,727	328
වෙනත් වත්කම්/(වගකීම්)	(41,400)	(34,127)	(41,400)	(34,127)
<b>එකතුව</b>	<b>4,701,219</b>	<b>4,094,336</b>	<b>4,701,219</b>	<b>4,094,336</b>

	බැංකුව සහ සමුහය	
	2021 රු. '000	2020 රු. '000
(උ) නිශ්චිත ප්‍රතිලාභ බැඳීමකි කල්පිරීමේ පරාසය - අපේක්ෂිත සමුච්චිත ප්‍රතිලාභ ගෙවීම් වර්තමාන අගය		
ඉදිරි වර්ෂයන්හිදී නිශ්චිත ප්‍රතිලාභ බැඳීමකි වත්මන් අගයේ ව්‍යාප්තිය		
වසර 1 ට වඩා අඩු	34,620	22,699
වසර 1-2 අතර	76,629	59,554
වසර 3-5 අතර	175,891	137,637
වසර 6-10 අතර	461,785	379,566
වසර 10 ට වැඩි	3,554,579	3,811,734
<b>එකතුව</b>	<b>4,303,504</b>	<b>4,411,190</b>

	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II 2021	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II 2020
(ඌ) ජීවගණක උපකල්පන		
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය (%)	8.00	6.50
වට්ටම් අනුපාතිකය (%)	11.50	8.50
ජීවන වියදම් දීමනාවෙහි ඉදිරි වැඩිවීම (%)	5.50	4.50
මර්ත්‍යතාව	GA 1983 මර්ත්‍යතා වගුව	GA 1983 මර්ත්‍යතා වගුව
විශ්‍රාම යාමේ වයස	අවුරුදු 62	අවුරුදු 60
සාමාන්‍ය ගෙවීම් ක්‍රමය	මාසිකව	මාසිකව

38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි)

38. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි)

38. (අ) 1. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II (සම්බන්ධයි)

සේවක පිරිවැටුම් අනුපාතිකය

වයස	2021 %	2020 %
20	0.3	0.3
25	0.3	0.3
30	0.3	0.3
35	0.3	0.3
40	0.3	0.3
45	0.3	0.3
50	0.3	0.3
55	0.3	10.0
56	0.3	10.0
57	0.3	10.0
58	0.3	10.0
59	0.3	10.0

(ඵ) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම/අඩුවීම මගින් නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැකිය.

	විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II - (බැංකුව සහ සමූහය)			
	2021		2020	
	1% වැඩිවීම	1% අඩුවීම	1% වැඩිවීම	1% අඩුවීම
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	4,902,212	3,813,165	4,964,045	3,955,513
වට්ටම් අනුපාතිකය	3,530,257	5,310,197	3,534,381	5,581,385

38. (අ) 3. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයින් සඳහා වන විශ්‍රාමික වෛද්‍යාධාර යෝජනා ක්‍රමය

වෘත්තීය ජීවිතයේ සමාගමක් වන සී/ස ජීවිතයේ හා කළමනාකරණ උපදේශක පෞද්ගලික සමාගමෙහි එම්.පුපලානානන් මහතා විසින් 2021.12.31 දිනට විශ්‍රාමික සේවකයින් සඳහා වන විශ්‍රාමික වෛද්‍යාධාර යෝජනා ක්‍රමයෙහි ජීවිතයේ ඇගයීමක් සිදු කරන ලදී.

2021 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් උපයාගනු ලැබූ අපේක්ෂිත ප්‍රතිලාභයන්හි ජීවිතයේ වත්මන් අගය, ගණනය කිරීම සඳහා ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය උපයෝගී කරගන්නා ලදී.

දෙසැම්බර් 31 දිනට	බැංකුව සහ සමූහය	
	2021 රු. '000	2020 රු. '000
(අ) මූල්‍ය වත්කම් පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති ශුද්ධ වත්කම්/(වගකීම්)		
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වත්මන් අගය	(4,345,781)	(4,431,651)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගය	676,497	609,286
එකතුව	(3,669,284)	(3,822,365)

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්වචිත ප්‍රතිලාභය කිරීමේ ආකාරය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි)

38. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි)

38. (අ) 3. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයින් සඳහා වන විශ්‍රාමික වෛද්‍යාධාර යෝජනා ක්‍රමය (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	බැංකුව සහ සමූහය	
	2021 රු. '000	2020 රු. '000
(අ) ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගෙන ඇති වටිනාකම		
අතීත සේවා පිරිවැය	(186,846)	-
ප්‍රවර්තන සේවා පිරිවැය	77,575	111,052
ප්‍රතිලාභ බැඳීම් මත පොලී පිරිවැය	305,789	191,268
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	196,519	302,320
(ඇ) වෙනත් විස්තීර්ණ ආදායම්හි හඳුනාගෙන ඇති වටිනාකම		
ප්‍රතිපාදන ගැලපීම්	-	13,676
ප්‍රත්‍යක්ෂ (ලාභ)/අලාභ	(266,746)	607,484
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	242,455	1,188,619
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	(6,350)	666
සේවකයින්ගේ දායකත්වය	(16,640)	(15,527)
එකතුව	(47,280)	1,794,918
(ඈ) සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ.		
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි ආරම්භක අගය	609,286	815,656
ප්‍රතිපාදන ගැලපීම්	-	(13,676)
සැලසුම්ගත වත්කම්වල අපේක්ෂිත ප්‍රතිලාභ	48,743	88,218
තර්ථ සේව්‍ය දායකත්වය	302,320	-
සහභාගිකරුවන්ගේ තර්ථ දායකත්වය	16,640	15,527
ගෙවූ ප්‍රතිලාභ	(306,841)	(295,773)
සැලසුම්ගත වත්කම් මත ජීවගණක ලාභ/(අලාභ)	6,350	(666)
සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි අවසාන ශේෂය	676,497	609,286
(ඉ) සැලසුම්ගත වත්කම්වල සාධාරණ අගයෙහි වෙනස්වීම් පහත පරිදි වේ.		
නිර්වචිත ප්‍රතිලාභ බැඳීමෙහි ආරම්භක ශේෂය	4,431,651	2,540,783
පොලී පිරිවැය	354,532	279,486
අතීත සේවා පිරිවැය	(186,846)	-
ප්‍රවර්තන සේවා පිරිවැය	77,575	111,052
ගෙවූ ප්‍රතිලාභ	(306,841)	(295,773)
උපකල්පනයන්ගේ වෙනස්වීම් මත (ලාභ)/අලාභ	242,455	1,188,619
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	(266,746)	607,484
නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල අවසාන ශේෂය	4,345,781	4,431,651

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි)

38. (අ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් (සම්බන්ධයි)

38. (අ) 3. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයින් සඳහා වන විශ්‍රාමික වෛද්‍යාධාර යෝජනා ක්‍රමය (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	බැංකුව සහ සමූහය	
	2021 රු. '000	2020 රු. '000
(ඊ) සැලසුම්ගත වත්කම්වලට පහත අයිතමයන් ඇතුළත්ය.		
භාණ්ඩාගාර බැඳුම්කර	351,782	279,619
භාණ්ඩාගාර බිල්පත්	131,910	-
ස්ථාවර කැන්පතු	264,877	414,305
ප්‍රතිචිකුණුම් ගිවිසුම් යටතේ මිලට ගත් සුරැකුම්පත්	10,523	-
භාරකාර සහතිකපත්	58,846	110,706
ණයකර	171,933	116,040
ඉතුරුම්	231	180
වෙනත් ගෙවීම්	(313,605)	(311,564)
එකතුව	676,497	609,286
(උ) නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්හි කල්පිරීමේ පරාසය - අපේක්ෂිත සමූහවිචිත ප්‍රතිලාභ ගෙවීම්හි වර්තමාන අගය		
ඉදිරි වර්ෂයන්හිදී නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්හි වත්මන් අගයේ ව්‍යාප්තිය		
වසර 1 ට වඩා අඩු	307,847	252,523
වසර 1-2 අතර	562,238	482,338
වසර 3-5 අතර	730,371	660,025
වසර 6-10 අතර	954,005	916,599
වසර 10 ට වැඩි	1,791,320	2,120,166
එකතුව	4,345,781	4,431,651

	2021 %	2020 %
(ඌ) ජීවගණක උපකල්පන		
වෛද්‍ය පිරිවැය උද්ධමන අනුපාතිකය	7.00	5.00
වට්ටම් අනුපාතිකය	11.50	8.00

(එ) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම/අඩුවීම මගින් නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්වල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැකිය.

	බැංකුව සහ සමූහය			
	2021		2020	
	1% වැඩිවීම	1% අඩුවීම	1% වැඩිවීම	1% අඩුවීම
වෛද්‍ය පිරිවැය ඉහළ යෑමේ අනුපාතිකය	4,901,198	3,887,002	5,101,514	3,891,720
වට්ටම් අනුපාතිකය	3,924,263	4,862,417	3,927,244	5,066,798

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම් (සම්බන්ධයි)

38. (අ) 4 පාරිතෝෂික සැලසුම - බැංකුව සහ සමූහය

බැංකුව

විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II පිහිටුවීමත් සමඟ 1995 ඔක්තෝබර් 01 දින හෝ ඊට පසු සේවයට බැඳුණු සේවකයින් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II හි සාමාජිකයන් වන බැවින්, සේවාවසාන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයෙහි අයිතීන් හා වරප්‍රසාද සඳහා හිමිකම් කියනු නොලබයි. කෙසේ වුවද විශ්‍රාම ප්‍රතිලාභ සඳහා හිමිකම් කීමට ප්‍රථම සේවා පාරිතෝෂික ගෙවීමක් ඇති විට බැංකුව ඒවා මුදල් පදනම යටතේ හඳුනාගනී.

සමූහය

පරිපාලිත සමාගම්හි කාර්ය මණ්ඩලය විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් කියනු නොලබයි. එහෙයින් 1983 අංක 12 දරන පාරිතෝෂික පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාර ඔවුන් පාරිතෝෂික සැලසුමෙහි සාමාජිකත්වය අඛණ්ඩව දරනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
(අ) ශුද්ධ ප්‍රතිලාභ වියදම් (සේවක මණ්ඩල වියදම් යටතේ හඳුනාගත්)				
ප්‍රවර්තන සේවා පිරිවැය	-	-	4,988	3,497
ප්‍රතිලාභ බැඳීම් මත පොලී පිරිවැය	-	-	2,699	2,863
ශුද්ධ ප්‍රතිලාභ වියදම්	-	-	7,687	6,360
(ආ) සේවා පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන				
ජනවාරි 01 දිනට නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්	-	-	31,345	27,980
පොලී වියදම	-	-	2,699	2,863
ප්‍රවර්තන සේවා පිරිවැය	-	-	4,988	3,497
ගෙවූ ප්‍රතිලාභ	-	-	-	-
බැඳීම් මත ජීවගණක (ලාභ)/අලාභ	-	-	7,752	(2,995)
දෙසැම්බර් 31 දිනට නිර්වචිත ප්‍රතිලාභ බැඳීම්	-	-	46,783	31,345

	ෆන්ඩ් මැනේජ්මන්ට් කමිටහි		ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව	
	2021 %	2020 %	2021 %	2020 %
(ඇ) ජීවගණක උපකල්පන				
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	5.20	1.87	6.50	6.50
වට්ටම් අනුපාතිකය	10.5	7.98	8.50	9.00
මර්තෘතාව	-	-	A67/70	A67/70

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

38. සේවාවසාන ප්‍රතිලාභ බැඳීම (සම්බන්ධයි)

38. (අ) 4 පාරිතෝෂික සැලසුම - බැංකුව සහ සමූහය

සේවක පිරිවැටුම් අනුපාතිකය සහ ඉදිරි සේවා කාලයෙහි සාමාන්‍යය

වයස් කාණ්ඩය	ෆන්ඩ් මැනේජමන්ට් කමිටු - 2021		
	25-34	35-44	45<
සේවක පිරිවැටුම් අනුපාතිකය - %	0.15	-	-
ඉදිරි සේවා කාලයෙහි සාමාන්‍යය - වර්ෂ	6.5	6	4.6

(අ) පහත දැක්වෙන උපකල්පනයන්ගේ වැඩිවීම/අඩුවීම මගින් නිර්වචිත ප්‍රතිලාභ බැඳීමවල වර්තමාන අගය මත ඇති කෙරෙන බලපෑම පහත පරිදි විස්තරාත්මකව දැක්විය හැකිය.

මූල්‍ය ප්‍රකාශනයෙහි සඳහන් වන අගයන් උපයෝගී කරගනු ලබන මූල්‍යමය හා මූල්‍ය නොවන උපකල්පනවල වෙනස්වීම්වලට අතිශයින්ම සංවේදී වේ. සංවේදීතා විශ්ලේෂණයක් පහත පරිදි සිදු කෙරිණි.

	ෆන්ඩ් මැනේජමන්ට් කමිටු			
	2021		2020	
	1% වැඩිවීම	1% අඩුවීම	1% වැඩිවීම	1% අඩුවීම
ඉදිරි වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	260	(249)	303	(258)
වට්ටම් අනුපාතිකය	(235)	249	(242)	287

උපකල්පන

මූල්‍ය උපකල්පන - වට්ටම් අනුපාතිකය, වැටුප් වර්ධක අනුපාතිකය

ජනවිකාස මත පදනම්ව උපකල්පන - මර්තන්තාව, සේවක පිරිවැටුම, ආබාධිතබව, විශ්‍රාම ගැනීමේ වයස

39 ප්‍රවර්තන බදු වගකීම්

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ජනවාරි 01 දිනට ශේෂය		612,239	-	1,189,133	565,704
අයකර ගත හැකි බදු*		-	(2,695,348)	-	(2,695,348)
පෙර වර්ෂයේ ගැලපීම්		-	(2,516,404)	-	(2,555,031)
වර්ෂය සඳහා අයකිරීම්		6,736,789	6,017,687	6,769,190	6,450,219
වර්ෂය තුළ ගෙවීම්		(2,752,838)	(193,696)	(3,110,806)	(576,411)
අයකර ගත හැකි බදු සඳහා මාරුකිරීම්	31	-	-	67,401	-
දෙසැම්බර් 31 දිනට ශේෂය		4,596,190	612,239	4,914,918	1,189,133

\* 2019දී අයකර ගත හැකි බදු වෙනත් වත්කම් යටතේ පෙන්වන ලද අතර එය 2020/2021 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බද්දට සම්පූර්ණයෙන් ගිලිවී කර ඇත.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්වචන වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 →  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

**40 වෙනත් ප්‍රතිපාදන**

2021 දෙසැම්බර් 31 දිනට වෙනත් ප්‍රතිපාදන යටතේ හෙළිදරව් කිරීමට අගයක් නොමැත.

**41 වෙනත් වගකීම්**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

පොලී, ගාස්තු සහ වියදම්, වැටුප් ආශ්‍රිත හා වෙනත් වියදම් සඳහා සිදු කරනු ලබන ප්‍රතිපාදන වෙනත් වගකීම් යටතට අයත්වේ. වාර්තාකරණ දිනට ගෙවියයුතු අගයන් අනුව මෙම වගකීම් වාර්තා ගත කර ඇත.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
විවිධ ණයහිමියෝ	189,096	150,989	190,446	152,353
ගෙවිය යුතු වැටුප් ආශ්‍රිත දෑ	2,040,270	931,453	2,041,958	934,142
ගෙවිය යුතු වෙනත් බදු	764,011	916,650	764,011	1,278,707
ගෙවිය යුතු වෙනත්	4,206,655	3,984,777	4,570,477	4,173,441
එකතුව	7,200,032	5,983,870	7,566,892	6,538,643

**42 පරිපාලිත සමාගම් වෙත ගෙවිය යුතු**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගමට ගෙවිය යුතු	3,500	3,750	-	-
එකතුව	3,500	3,750	-	-

පිටු අංක 366 සහ 367 හි ආශ්‍රිත පාර්ශ්ව ගනුදෙනු - සටහන් අංක 49.3 හා 49.4 වෙත යොමුවන්න.

**43 ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>අනුමත කළ</b>				
ජනවාරි 01 දිනට එකක් රු. 10/- බැගින් වූ සාමාන්‍ය කොටස් බිලියන 01	10,000,000	10,000,000	10,000,000	10,000,000
නිකුත් කළ හා ගෙවා නිමි ශේෂය ජනවාරි 01 දිනට				
එකක් රු. 10/- බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 940	9,400,000	9,400,000	9,400,000	9,400,000
වර්ෂය තුළ සාමාන්‍ය කොටස් නිකුතුව	-	-	-	-
එකතුව	9,400,000	9,400,000	9,400,000	9,400,000



**44 ව්‍යවස්ථාපිත සංචිත අරමුදල**

1988 අංක 30 දරණ බැංකු පනතෙහි 20 (1) වගන්තියෙහි දැක්වෙන උපදෙස් පරිදි ව්‍යවස්ථාපිත අරමුදල පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50% කට සමාන වන තෙක් ලාභාංශ ප්‍රකාශයට පත් කිරීමට හෝ ලාභය වෙනත් ස්ථානයකට මාරු කිරීමට පෙර බදු පසු ලාභයෙන් 5% ක් ද, ඉන් අනතුරුව එම සංචිත අරමුදල බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට සමාන වන තෙක් එම ලාභයෙන් 2% ක්ද වශයෙන් වෙන් කරමින් ව්‍යවස්ථාපිත සංචිත අරමුදල ගොඩනගනු ඇත.

1988 අංක 30 දරණ බැංකු පනතෙහි 20 (2) වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති අරමුණු සඳහා පමණක් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලෙහි ශේෂය භාවිතා කරනු ලැබේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ආරම්භක ශේෂය	<b>4,068,268</b>	3,562,872	<b>4,090,363</b>	3,571,214
වර්ෂය තුළ මාරුකිරීම් - බදු පසු ලාභයෙන් 5%*	<b>1,105,981</b>	505,396	<b>1,118,738</b>	519,149
අවසන් ශේෂය	<b>5,174,249</b>	4,068,268	<b>5,209,101</b>	4,090,363

\* මූල්‍ය වර්ෂය තුළ බදු ගෙවීමෙන් පසු ලාභයෙන් 5% ක් ඉහත අරමුදලට මාරු කර ඇත. කෙසේ වෙතත් ව්‍යවස්ථාපිත සංචිත අරමුදල 2021 වසර තුළ බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 50% ඉක්මවන බැවින් ලබන වසරේ සිට නව ප්‍රාග්ධනය හඳුන්වා දෙන තෙක් එම අරමුදලට 2% කට සමාන මුදලක් මාරු කරනු ලැබේ.

**45 රඳවාගත් ඉපයීම්**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ජනවාරි 01 දිනට ශේෂය	<b>14,399,572</b>	8,194,507	<b>18,601,588</b>	10,964,046
ආරම්භක ශේෂයෙහි ගැලපීම්	-	2,516,404	-	3,398,474
ජනවාරි 01 දිනට යළි ප්‍රකාශිත ආරම්භක ශේෂය	<b>14,399,572</b>	10,710,911	<b>18,601,588</b>	14,362,520
වර්ෂය සඳහා ලාභය	<b>22,119,624</b>	10,107,916	<b>22,130,818</b>	10,821,118
වෙනත් විස්තීර්ණ ආදායම්	<b>2,035,782</b>	(4,812,780)	<b>2,028,031</b>	(4,809,785)
සංචිත වෙත මාරු කිරීම්	<b>(21,105,981)</b>	(505,396)	<b>(21,120,251)</b>	(671,185)
ජාතික රක්ෂණ භාර අරමුදලට දායකත්වය	<b>(221,196)</b>	(101,079)	<b>(221,196)</b>	(101,079)
ලාභාංශ මත රඳවා ගැනීමේ බදු	-	-	-	-
ලාභාංශ/විශේෂ බදු	<b>(3,500,000)</b>	(1,000,000)	<b>(3,500,000)</b>	(1,000,000)
දෙසැම්බර් 31 දිනට ශේෂය	<b>13,727,801</b>	14,399,572	<b>17,918,992</b>	18,601,588

\* කරුණාකර සටහන 53 සංසන්දනාත්මක සංඛ්‍යා බලන්න.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

46 වෙනත් සංචිත

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

	බැංකුව 2021		
	01-01-2021 දිනට ආරම්භක ශේෂය රු. '000	සංවලනවීම්/මාරුකිරීම් රු. '000	31-12-2021 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය*	17,740,879	20,000,000	37,740,879
ප්‍රත්‍යාගණන සංචිතය (ශුද්ධ බදු)	6,678,568	371,032	7,049,600
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය	(434,929)	(223,447)	(658,376)
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	-	-	-
විදේශ විනිමය පරිවර්තන සංචිතය	-	-	-
අනෙකුත් සංචිත (සටහන 46.1, 46.2 )	2,561,544	1,017,061	3,578,605
<b>එකතුව</b>	<b>26,546,061</b>	<b>21,164,647</b>	<b>47,710,707</b>

\* 1971 අංක 30 දරන ජනිත ඉතිරිකිරීමේ පනතේ 20වන පරිච්ඡේදය අනුව, 2021 දෙසැම්බර් 31 වන දිනට රඳවාගත් ඉපැයුම්වල සිට පොදු සංචිත වෙත රු.මි. 20,000 ක් මාරු කරන ලදී.

	බැංකුව 2020		
	01-01-2021 දිනට ආරම්භක ශේෂය රු. '000	සංවලනවීම්/මාරුකිරීම් රු. '000	31-12-2021 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	17,740,879	-	17,740,879
ප්‍රත්‍යාගණන සංචිතය (ශුද්ධ බදු)	5,611,188	1,067,380	6,678,568
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය	318,006	(752,935)	(434,929)
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	-	-	-
විදේශ විනිමය පරිවර්තන සංචිතය	-	-	-
අනෙකුත් සංචිත (සටහන 46.1, 46.2 )	1,097,810	1,463,736	2,561,544
<b>එකතුව</b>	<b>24,767,882</b>	<b>1,778,182</b>	<b>26,546,061</b>

	සමූහය 2021		
	01-01-2021 දිනට ආරම්භක ශේෂය රු. '000	සංවලනවීම්/මාරුකිරීම් රු. '000	31-12-2021 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය*	17,740,879	20,000,000	37,740,879
ප්‍රත්‍යාගණන සංචිතය (ශුද්ධ බදු)	7,117,674	371,032	7,488,706
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය	(411,786)	(342,354)	(754,140)
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	-	-	-
විදේශ විනිමය පරිවර්තන සංචිතය	-	-	-
අනෙකුත් සංචිත (සටහන 46.1, 46.2, 46.3)	3,427,104	1,018,572	4,445,677
<b>එකතුව</b>	<b>27,873,870</b>	<b>21,047,250</b>	<b>48,921,120</b>

\* 1971 අංක 30 දරන ජනිත ඉතිරිකිරීමේ පනතේ 20වන පරිච්ඡේදය අනුව, 2021 දෙසැම්බර් 31 වන දිනට රඳවාගත් ඉපැයුම්වල සිට පොදු සංචිත වෙත රු.මි. 20,000 ක් මාරු කරන ලදී.

46. වෙනත් සංචිත (සම්බන්ධයි)

	සමුහය 2020		
	01-01-2020 දිනට ආරම්භක ශේෂය රු. '000	සංවලනවීම්/මාරුකිරීම් රු. '000	31-12-2020 දිනට අවසාන ශේෂය රු. '000
පොදු සංචිතය	17,740,879	-	17,740,879
ප්‍රත්‍යාගණන සංචිතය (ශුද්ධ බදු)	5,611,188	1,506,486	7,117,674
වෙනත් විස්තීර්ණ ආදායම් සංචිතය	283,502	(695,287)	(411,786)
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	-	-	-
විදේශ විනිමය පරිවර්තන සංචිතය	-	-	-
අනෙකුත් සංචිත (සටහන 46.1, 46.2, 46.3)	1,811,331	1,615,773	3,427,104
එකතුව	25,446,900	2,426,971	27,873,870

46.1 හිමිකම් නොපෑ තැන්පතු සංචිතය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමුහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ආරම්භක ශේෂය	2,559,362	1,095,626	2,559,362	1,095,626
කොටස් ප්‍රාග්ධනයට මාරුකිරීම්	-	-	-	-
වර්ෂය තුළ මාරුකිරීම්	1,017,061	1,463,736	1,017,061	1,463,736
අවසාන ශේෂය	3,576,423	2,559,362	3,576,423	2,559,362

1995 අංක 28 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 30 වන වගන්තියෙන් සංශෝධිත 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 47 වන වගන්තිය ප්‍රකාර දස වසරක කාලයක් ඉතුරුම් තැන්පතු හෝ ස්ථාවර තැන්පතු ගිණුමක නිශ්ක්‍රීයව පවතින අරමුදල්, හිමිකම් නොපෑ තැන්පතු සංචිතයට මාරු කළ යුතුය. ඒ අනුව 2021 වර්ෂය තුළ රු.මි. 1,017.06 ක ශුද්ධ අගයක් එම සංචිතයට මාරු කර තිබේ.

46.2 විශේෂ සංචිතය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමුහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ආරම්භක ශේෂය	2,183	2,184	2,183	2,184
වර්ෂය තුළ මාරුකිරීම්	(1)	(1)	(1)	(1)
අවසාන ශේෂය	2,182	2,183	2,182	2,183

නිශ්ක්‍රීය අරමුදල් එකතුව රු.10/- ට වඩා අඩු අවස්ථාවලදී ගනුදෙනුකරුවන්ගේ නිදි ගිණුම්වලින් මාරු කරන අරමුදල්, විශේෂ සංචිතය මගින් නියෝජනය වෙයි.

විශේෂ සංචිත හා හිමිකම් නොපෑ සංචිත ප්‍රාග්ධනීකරණය කළහැකි අතර, එලෙස ප්‍රාග්ධනීකෘත අගයට සරිලන කොටස් භාණ්ඩාගාර ලේකම් නමට නිකුත් කළ හැකිය. නිකුත් කළ සහ ගෙවා නිමි කොටස් ලෙස මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි පිළිබිඹු වන රු.මි. 9,400 ක කොටස් ප්‍රාග්ධනය හිමිකම් නොපෑ තැන්පතු සංචිතය වරින්වර ප්‍රාග්ධනීකරණය තුළින් නිකුත් කරන ලදී.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

46. වෙනත් සංචිත (සම්බන්ධයි)

46.3 විශේෂ අවදානම් සංචිතය (එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කමිට්ටි ලිමිටඩ්)

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනට				
ආරම්භක ශේෂය	-	-	865,558	713,521
වර්ෂය තුළ මාරුකිරීම් - බදු පසු ලාභයෙන් 25%	-	-	1,512	152,037
අවසාන ශේෂය	-	-	867,071	865,558

ප්‍රාථමික අලෙවිකරු පද්ධතියෙහි අඛණ්ඩතාවය සුරක්ෂිතව හා ස්ථාවරව වර්ධනය පිණිස, ප්‍රාථමික අලෙවිකරු ප්‍රාග්ධන සංචිතය ගොඩනැංවීම සඳහාත් 2004 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ඔවුන්ගේ බදු පසු ලාභයෙන් යම් ප්‍රතිශතයක් පහත පරිදි වාර්ෂිකව විශේෂ අවදානම් සංචිතයට මාරු කළ යුතු වේ.

- I. රු.මි. 400 ට වඩා අඩු ප්‍රාග්ධන අරමුදලක් පවත්වාගෙන යනු ලබන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් වාර්ෂිකව බදු පසු ලාභයෙන් 50% ක්.
- II. රු.මි. 400 ට වඩා වැඩි ප්‍රාග්ධන අරමුදලක් පවත්වාගෙන යනු ලබන ප්‍රාථමික අලෙවිකරුවන් විසින් වාර්ෂිකව බදු පසු ලාභයෙන් 25% ක්.

වෙනත් සංචිත

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනට				
වෙනත් සංචිත එකතුව	3,578,605	2,561,544	4,445,677	3,427,104

47 පාලනය යටත් නොවන හිමිකම

බැංකුව සතුව සම්පූර්ණ හිමිකම සහිත පරිපාලිත සමාගම් දෙකක් ඇති අතර පාලනයට යටත් නොවන හිමිකම යටතේ හෙලිදරව් කිරීමට කිසිවක් නොමැත.

48 අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී.ල.ප්‍ර. 37 හි නිර්වචන ආකාරයට අවිනිශ්චිත අනාගත සිදුවීමක් මගින් පැවැත්ම තහවුරු කෙරෙන අතීත සිදුවීම් වලින් පැන නැගිය හැකි බැඳීමක් හෝ ආර්ථික ප්‍රතිලාභ ගලායාමේ භව්‍යතාවයක් නොමැති හෝ බැඳීමේ ප්‍රමාණය විශ්වාසනීය ලෙස මැනිය නොහැකි ප්‍රවර්තන බැඳීමක්, අසම්භාව්‍ය වගකීමක් ලෙස හැඳින්වේ.

ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලනු පිණිස, බැංකුව ආපසු හැරවිය නොහැකි විවිධ බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්වලට සම්බන්ධ වේ. මේ අතර මූල්‍ය ඇපකර, ණයවර ලිපි සහ ණයදීම සඳහා වෙනත් ලබා නොගත් බැඳීම් ඇතුළත් වේ. ණයවර ලිපි සහ ඇපකර මගින් සාමාන්‍යයෙන් ආනයනයට හෝ අපනයනයට අදාළ නිශ්චිත කටයුතු වලදී ගනුදෙනුකරුවන් වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමට බැංකුව වෙත බැඳීමක් ඇති කරයි. ණය සම්බන්ධයෙන් එක හා සමාන අවදානමක් ඇපකර සහ ණය පොරොන්තු ලිපි මගින් ඇති කෙරෙයි.

අසම්භාව්‍ය වගකීම් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ හඳුනාගෙන නොමැති අතර, එම සිදුවීම වීරල නොවන විට මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර ඇත.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ විශ්ලේෂණය

අපගේ තීරණය වර්තමාන කිරීමේ ආකෘතිය

පුරවිකාව

වාර්ෂික වාර්තාව 2021 ඡායා රූපයේ ඉතිරි කිරීමේ බැංකුව

48. අසම්භාව්‍ය වගකීම් හා බැඳීම් (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021	2020	2021	2020
		රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>බැඳීම්</b>					
භාවිතයට නොගත් ණය පහසුකම් වෙත බැඳීම්		<b>7,571,686</b>	19,047,815	<b>7,576,228</b>	18,570,385
වෙනත් බැඳීම් - වක්‍ර ණය පහසුකම්		<b>726,879</b>	712,928	<b>726,879</b>	712,928
ප්‍රාග්ධන බැඳීම් (සටහන 48.1)	48.1	<b>1,169,539</b>	1,782,622	<b>1,169,539</b>	1,811,829
<b>උපඑකතුව</b>		<b>9,468,104</b>	21,543,365	<b>9,472,645</b>	21,095,142
<b>අසම්භාව්‍ය වගකීම්</b>					
සංලේඛන ණය		<b>452,690</b>	264,341	<b>452,690</b>	264,341
ඇපකර		<b>3,102,414</b>	1,979,393	<b>3,102,414</b>	1,990,842
වෙනත් අසම්භාව්‍යතා (සටහන 48.2)	48.2	-	2,000,000	-	2,000,000
<b>උපඑකතුව</b>		<b>3,555,104</b>	4,243,733	<b>3,555,104</b>	4,255,183
<b>බැඳීම් සහ අසම්භාව්‍යතා එකතුව</b>		<b>13,023,207</b>	25,787,099	<b>13,027,749</b>	25,350,325

48.1 ප්‍රාග්ධන බැඳීම්

මූල්‍ය ප්‍රකාශයන්හි ප්‍රතිපාදන වෙන් නොකරන ලද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ ප්‍රාග්ධන වියදම් පහත පරිදි වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021	2020	2021	2020
	රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>දේපළ පිරිසක හා උපකරණවලට සම්බන්ධ බැඳීම්</b>				
අනුමත කළ සහ ගිවිසුම්ගත කළ	<b>130,273</b>	232,546	<b>130,273</b>	261,752
අනුමත කළ නමුත් ගිවිසුම්ගත නොකළ	-	-	-	-
<b>උපඑකතුව</b>	<b>130,273</b>	232,546	<b>130,273</b>	261,752
<b>අස්පාශ්‍ය වත්කම් සම්බන්ධ බැඳීම්</b>				
අනුමත කළ සහ ගිවිසුම්ගත කළ	<b>1,039,266</b>	1,550,076	<b>1,039,266</b>	1,550,076
අනුමත කළ නමුත් ගිවිසුම්ගත නොකළ	-	-	-	-
<b>උපඑකතුව</b>	<b>1,039,266</b>	1,550,076	<b>1,039,266</b>	1,550,076
<b>එකතුව</b>	<b>1,169,539</b>	1,782,622	<b>1,169,539</b>	1,811,829

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වාර්තාව  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

48. අසම්භාව්‍ය වගකීම් හා බැඳීම් (සම්බන්ධයි)

48.2 වෙනත් අසම්භාව්‍යතා

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
පොලී අනුපාත ව්‍යුත්පන්න					
පොලී අනුපාත හුවමාරු	19.1	-	2,000,000	-	2,000,000
ඉදිරි හුවමාරු ගිවිසුම්					
ඉදිරි හුවමාරු විකුණුම්		-	-	-	-
ඉදිරි හුවමාරු මිලදී ගැනුම්		-	-	-	-
උප එකතුව		-	2,000,000	-	2,000,000

49 සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්හි ශ්‍රී.ල.ගි.ප්‍ර.24, සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම්, අනුව සම්බන්ධිත පාර්ශ්ව ලෙස නිර්වචනය කර ඇති (ශ්‍රී ලංකා රජය, පාලිත සමාගම්, සේවාවසාන ප්‍රතිලාභ සැලසුම්, ප්‍රධාන කළමනාකරණ පිරිස් (KMP) පාර්ශ්ව සමග සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී අනෙක් දුරින් බැංකුව සමග ගනුදෙනු කර ඇත. සහනදායී අනුපාතික යටතේ සියලුම කාර්ය මණ්ඩලයට පොදුවේ අදාළ වන යෝජනා ක්‍රම යටතේ, ප්‍රධාන කළමනාකරණ පිරිස් විසින් සිදු කරන ලද ගනුදෙනු හැර සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම ශ්‍රී.ල.ගි.ප්‍ර. 24 අනුව සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම් ලෙස නිර්වචනය කරනු ලබන පාර්ශ්ව සමග (එනම්, ශ්‍රී ලංකා රජය, පරිපාලිත සමාගම්, බැංකු සේවකයන් සඳහා වූ සේවාවසාන ප්‍රතිලාභ සැලසුම්, ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස් යනාදිය) බැංකුව විසින් වාණිජ අනුපාතිකයන් ප්‍රකාර සාමාන්‍ය ව්‍යාපාරික ගනුදෙනු ක්‍රියාත්මක කරන ලදී. එම ගනුදෙනුවලට ණයදීමේ ක්‍රියාකාරකම්, ස්ථානගත කිරීම්, පිටත ගනුදෙනු හා වෙනත් බැංකු හා මූල්‍ය ජෛව ප්‍රතිපාදන ඇතුළත් අතර පොදුවේ සියලුම කාර්ය මණ්ඩලයට අදාළවන යෝජනා ක්‍රම වන සහනදායී පොලී යටතේ ණය හැර අනෙකුත් ගනුදෙනු අනෙක් දුරින් කළ ගනුදෙනු වේ. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ ගනුදෙනු පහත දැක්වෙන පරිදි වේ.

49.1 මව් සමාගම හා පූර්ණ පාලන හිමිකම ඇති පාර්ශ්වය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව රජයට අයත් බැංකුවකි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

### 49. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි)

#### 49.2 ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය පාලිත ආයතන සමග ගනුදෙනු

ශ්‍රී ලංකා රජය හා රාජ්‍ය පාලිත ආයතන සමග වර්ෂය සඳහා පවතින මූල්‍ය ගනුදෙනු පහත හෙළිදරව් කර ඇත.

##### 49.2.1 සාමූහික වශයෙන් වැදගත් ගනුදෙනු

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>වත්කම්</b>				
රජයට දුන් ණය	<b>2,075,000</b>	2,075,000	<b>2,075,000</b>	2,075,000
රාජ්‍ය සුරැකුම්පත් මත සිදු කරන ලද ආයෝජන	<b>835,444,013</b>	740,919,614	<b>862,474,244</b>	757,344,761
රජයේ හා රජයේ පාලිතයන්ගේ ආයෝජන	<b>229,144,509</b>	174,278,175	<b>231,254,543</b>	178,366,937
ප්‍රති විකුණුම් ගිවිසුම් මත මිලදී ගත් සුරැකුම්පත්	<b>1,364,760</b>	2,503,527	<b>1,364,760</b>	2,503,527
ලැබිය යුතු බදු	-	-	<b>67,401</b>	-
තැපැල්පතියේ ජංගම ගිණුම	<b>731,353</b>	541,300	<b>731,353</b>	541,300
රජයට වෙනත් අත්තිකාරම් ගෙවීම්	<b>3,200,000</b>	3,520,000	<b>3,200,000</b>	3,520,000
රජයෙන් ලැබිය යුතු දෑ - අනෙකුත්	<b>20,471,202</b>	11,981,394	<b>20,560,141</b>	12,070,334
<b>එකතුව</b>	<b>1,092,430,836</b>	935,819,010	<b>1,121,727,442</b>	956,421,858
<b>වගකීම්</b>				
ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්	<b>4,743,515</b>	10,698,992	<b>13,223,236</b>	10,698,992
ගෙවිය යුතු බදු	<b>4,596,190</b>	3,128,643	<b>4,914,918</b>	3,705,537
<b>එකතුව</b>	<b>9,339,705</b>	13,827,635	<b>18,138,154</b>	14,404,529
<b>බැඳීම්</b>				
ණය බැඳීම්	<b>6,324,138</b>	17,563,612	<b>6,324,138</b>	17,563,612
<b>ගෙවූ බදු</b>				
ආදායම් බදු	<b>6,736,789</b>	6,017,687	<b>6,769,190</b>	6,449,560
එකතු කළ අගය මත බදු	<b>6,162,351</b>	3,786,717	<b>6,233,194</b>	4,006,877
ඒකාබද්ධ අරමුදලට දායකවීම් - ලාභාංශ/අයබදු	<b>3,500,000</b>	1,000,000	<b>3,500,000</b>	1,000,000
<b>එකතුව</b>	<b>16,399,140</b>	10,804,404	<b>16,502,384</b>	11,456,437

##### 49.2.2 වෙන් වෙන් වශයෙන් වැදගත් ගනුදෙනු

බැංකුව රජයට අයත් ආයතනයක් බැවින් හා ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාර එහි තැන්පතු වලින් 60% ක් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කළයුතු වේ. එහෙයින් ඉහත සාමූහිකව නියෝජනය කර ඇති පරිදි දෛනික මෙහෙයුම්වලදී බැංකුව, ශ්‍රී ලංකා රජය හා සැලකිය යුතු ගනුදෙනුවල නිරත වෙයි. දෛනික මෙහෙයුම් හැරුණුවිට වෙන් වෙන් වශයෙන් ගත් කල වැදගත් වන ගනුදෙනු පහත පරිදි වේ.

- 2021 ජනවාරි 01 වන දිනට මාර්ග සංවර්ධන අධිකාරියෙන් අයවියයුතු රුපියල් මිලියන 59,365.66 වූ හිඟ ණය මුදල ණයකර ලෙස (භාණ්ඩාගාර ඇපකරයෙන් ආවරණය වන පරිදි) පරිවර්තනය කරන ලදී. එබැවින් 2021 දෙසැම්බර් 31 දිනට එම ශේෂය ණය සහ අත්තිකාරම් සිට ණය සහ වෙනත් උපකරණ යටතේ වර්ගීකරණය කර ඇත.
- ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබියයුතු පොලිය අර්ධ වශයෙන් පියවීම සඳහා රුපියල් මිලියන 8,439.5 වටිනා භාණ්ඩාගාර බැඳුම්කරයක් බැංකුව වෙත ලැබුණි.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

49. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි)

49.3 පරිපාලිත සමාගම සමග ගනුදෙනු (සි/ස එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ්)

බැංකුව ඉහත සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙහි රු.මි. 1700 ක් ගිණුම් වර්ෂය තුළ ආයෝජනය කර ඇත. වර්ෂය තුළ සමාගම විසින් සිය අරමුදල්, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර සහ ප්‍රති මිලදී ගැනීම් උපකරණවල විධිමත් පදනමකින් ආයෝජනය කර ඇත. බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනයන් සමාගම මගින් සිදුකර ඇති අතර, 2021 වර්ෂය තුළ ඒ සඳහා අත්හරකරු ගාස්තු වශයෙන් රු. මිලියන 42 ක් ගෙවා ඇත. (2020 - රු. මිලියන 42)

බැංකුව විසින් එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ් සමග වාර්තාකරණ දින වන විට පහත ශේෂයන් පවත්වා ගන්නා ලදී.

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2021 රු. '000	2020 රු. '000
<b>වත්කම්</b>		
ප්‍රතිවිකුණුම් ගිවිසුම් මත මිලදී ගත් සුරැකුම්පත්	1,206,998	1,043,134
ණය සහ අත්තිකාරම්	500,198	-
වෙනත් ලැබීම්	1,127	926
<b>එකතුව</b>	<b>1,708,323</b>	1,044,059
<b>වගකීම්</b>		
වෙනත් ගෙවීම්	3,500	3,750
<b>බැඳීම්</b>		
නොගෙවූ ණය සඳහා බැඳීම්	-	500,000

තෙවන පාර්ශ්ව සමග සැසඳිය හැකි ගනුදෙනු සම්බන්ධයෙන් ගත් විට පොලී අනුපාතික හා සුරැකුම් ඇතුළත්ව මූලික වශයෙන් සමාන නියමයන් මත සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු සිදු කිරීමේදී ඉහත කී හිඟ ශේෂ පැන නැගිණි. සම්බන්ධිත පාර්ශ්ව සමග ඇති ආදායම් හා වියදම්වල විස්තර පහත දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව	
	2021 රු. '000	2020 රු. '000
<b>ආදායම්</b>		
නීති ගාස්තු	300	-
ණය සහ අත්තිකාරම් මත පොලී ආදායම	1,185	-
ලාභාංශ	250,000	170,000
පොලී ආදායම් - ප්‍රතිවර්තන මිලදී ගැනීම් මත	23,759	43,175
<b>එකතුව</b>	<b>275,244</b>	213,175
<b>වියදම්</b>		
සේවා ගාස්තු/අත්හරකරු ගාස්තු	42,000	42,000
(RTGS) තත්කාලීන දළ පියවීම් පද්ධති ගාස්තු	167	762
භාරකාර ගාස්තු	1,550	1,250
ප්‍රතිමිලදී ගැනීම් මත පොලී වියදම්	1,505	2,757
<b>එකතුව</b>	<b>45,222</b>	46,769

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පුරවිකාව  
 → වාර්ෂික වාර්තාව 2021  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



49. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි)

49.4 පරිපාලිත සමාගම සමග ගනුදෙනු (සී.ස.ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව)

2006 ජූලි මස බැංකු පනත යටතේ ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කෙරුණු අතර සමාගම් පනතේ ප්‍රතිපාදන යටතට අන්තර්ගත විය. රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව 2008 මාර්තු 10 වන දින ව්‍යාපාර කටයුතු අරඹන ලදී. බැංකුව විසින් 2019 ඔක්තෝබර් මස 11 වන දින රු.මි. 3,111 ක් ගෙවීමෙන් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව මුළුමනින්ම අයත් පරිපාලිත සමාගමක් ලෙස අත්පත් කර ගන්නා ලදී. 2016 අයවැය යෝජනා අනුව මෙම අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අනුමැතිය හිමි වී ඇත.

වාර්තා කරනු ලබන දිනට පහත සඳහන් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකු ශේෂයන් බැංකුව සතුව පවතී.

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2021 රු. '000	2020 රු. '000
<b>වගකීම්</b>		
ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්	711,225	343,156
ප්‍රති මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත් - පොලී ගෙවිය යුතු	5,813	1,571
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	2,459,909	482,404
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු - පොලී ගෙවිය යුතු	47,436	49,189
<b>එකතුව</b>	<b>3,224,382</b>	<b>876,320</b>

තෙවන පාර්ශ්ව සමග සැසඳිය හැකි ගනුදෙනු සම්බන්ධයෙන් ගත්විට පොලී අනුපාතික හා සුරැකුම් ඇතුළත්ව මූලික වශයෙන් සමාන නියමයන් මත සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේදී ඉහත කී හිග ශේෂ පැන නැගිණි. සම්බන්ධිත පාර්ශ්ව සමග ඇති ආදායම් හා වියදම්වල විස්තර පහත දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව	
	2021 රු. '000	2020 රු. '000
<b>වියදම්</b>		
ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් යටතේ විකුණූ සුරැකුම්පත්වල පොලී වියදම්	30,661	24,220
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු පොලී වියදම්	83,593	124,207
<b>එකතුව</b>	<b>114,254</b>	<b>148,427</b>

49.5 ප්‍රධාන කළමනාකාරිත්වය සමග ගනුදෙනු (KMPs)

49.5.1 ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස් වෙත ගෙවීම්

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්තීන්හි ල.ගි.ප්‍ර.24 සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම් අනුව, බැංකුවේ කටයුතු සැලසුම් කිරීමේ, නියාමනය කිරීමේ හා පාලනය කිරීමේ බලය හා වගකීම සහිත පිරිස් ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස් ගණයට ඇතුළත් වේ. ඒ අනුව, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එන්එස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් කමිටිවල පරිපාලිත සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් හෝ බවන බැංකුවේ ප්‍රමුඛ නිලධාරීන්, සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ප්‍රධාන කළමනාකාරිත්ව පිරිසට අයත් වේ.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්මාණමය නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

49. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි)

49.5 ප්‍රධාන කළමනාකාරිත්වය සමග ගනුදෙනු (සම්බන්ධයි)

49.5.1 ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස් වෙත ගෙවීම් (සම්බන්ධයි)

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ  
සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම්  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ වාර්ෂික වාර්තාව 2021  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව	
	2021 රු. '000	2020 රු. '000
බැංකුවේ ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස්වලට ගෙවීම්		
කෙටිකාලීන සේවක ප්‍රතිලාභ	116,508	98,238
සේවාවසාන ප්‍රතිලාභ සැලසුම	19,318	16,393
<b>එකතුව</b>	<b>135,826</b>	114,631

ඉහත ගෙවීම්වලට අමතරව බැංකුවේ අනුපත ප්‍රතිලාභ සැලසුම් ප්‍රකාර බැංකුව විසින් ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස් වෙත මූල්‍යමය නොවන ප්‍රතිලාභ ද සලසා ඇත.

(iii) සභාපතිතුමා, අධ්‍යක්ෂකවරුන් සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්ගේ 2021 වර්ෂය තුළ, පාරිශ්‍රමික සහ ගාස්තු රුපියල් මිලියන 116.51 ක් විය. (2020 වර්ෂයේදී එය රු. මිලියන 98.24 කි.)

49.5.2 ප්‍රධාන කළමනාකාරිත්ව පිරිස් සම්බන්ධ ගනුදෙනු, වැඩපිළිවෙල හා ගිවිසුම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2021 රු. '000	2020 රු. '000
වත්කම්		
ණය හා අත්තිකාරම්	67,678	55,699

49.5.3 සම්බන්ධිත පාර්ශ්වයන්ට දෙන ලද ශුද්ධ ප්‍රතියෝජනය

වර්ෂාවසානයට බැංකුව හා බැංකුවේ සේවාවසාන ප්‍රතිලාභ සැලසුම සමග බැඳුණු ගනුදෙනු සාරාංශගතව පහතින් දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2021 රු. '000	2020 රු. '000
ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් වෙත ලබාදුන් ණය හා අත්තිකාරම්	67,678	55,699
ශුද්ධ ප්‍රතියෝජන එකතුව	67,678	55,699
නියාමන ප්‍රාග්ධනය	72,984,005	50,236,350
ශුද්ධ ප්‍රතියෝජනය, බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස %	0.1	0.1

49. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි)

49.6 බැංකුවේ සේවාවසාන ප්‍රතිලාභ සැලසුම සමග බැඳුණු ගනුදෙනු

වර්ෂාවසානයට බැංකුව හා බැංකුවේ සේවාවසාන ප්‍රතිලාභ සැලසුම සමග බැඳුණු ගනුදෙනු සාරාංශගතව පහතින් දක්වා ඇත.

වාර්තා කරන දිනට බැංකුව හා සේවාවසාන ප්‍රතිලාභ සැලසුම සමග පහත ශේෂයන් දරයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
<b>වගකීම්</b>				
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක අර්ථසාධක අරමුදල් යෝජනා ක්‍රමය තැන්පත්කරුවන්ට ගෙවියයුතු - (ස්ථාවර තැන්පතු)	469,785	254,000	469,785	254,000
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු (ප්‍රතිචිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්)	-	15,500	-	15,500
නිකුත් කළ ණය සුරැකුම්පත් (ණයකර)	1,250,000	725,000	1,250,000	725,000
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය I තැන්පත්කරුවන්ට ගෙවියයුතු - (ස්ථාවර තැන්පතු)	365,710	996,050	365,710	996,050
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු (ප්‍රතිචිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්)	1,410,361	243,705	1,410,361	243,705
නිකුත් කළ ණය සුරැකුම්පත් (ණයකර)	550,000	2,000,000	550,000	2,000,000
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය II තැන්පත්කරුවන්ට ගෙවියයුතු - (ස්ථාවර තැන්පතු)	508,496	1,264,274	508,496	1,264,274
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු (ප්‍රතිචිකුණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්)	20,118	-	20,118	-
නිකුත් කළ ණය සුරැකුම්පත් (ණයකර)	500,000	-	500,000	-
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයන් සඳහා වන වෛද්‍යාධාර ක්‍රමය තැන්පත්කරුවන්ට ගෙවියයුතු - (ස්ථාවර තැන්පතු)	252,151	385,667	252,151	385,667
නිකුත් කළ ණය සුරැකුම්පත් (ණයකර)	25,000	-	25,000	-
වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදල තැන්පත්කරුවන්ට ගෙවියයුතු - (ස්ථාවර තැන්පතු)	71,328	156,181	71,328	156,181
නිකුත් කළ ණය සුරැකුම්පත් (ණයකර)	100,000	-	100,000	-

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

49. සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ හෙළිදරව් කිරීම (සම්බන්ධයි)

49.6 බැංකුවේ සේවාවසාන ප්‍රතිලාභ සැලසුම සමග බැඳුණු ගනුදෙනු (සම්බන්ධයි)

බැංකුව හා බැංකුවේ සේවාවසාන ප්‍රතිලාභ සැලසුම් අතර සිදුවන ආදායම් ප්‍රකාශන ගනුදෙනු ආශ්‍රිත වර්ෂාවසානයට ගණනය කරන ලද සාරාංශයක් පහත දැක්වේ.

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
<b>පොලී ආදායම</b>				
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක අර්ථසාධක අරමුදල	<b>2,378</b>	18,566	<b>2,378</b>	18,566
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් අරමුදල I	<b>277</b>	3,340	<b>277</b>	3,340
<b>පොලී වියදම</b>				
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක අර්ථසාධක අරමුදල	<b>103,988</b>	70,930	<b>103,988</b>	70,930
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් අරමුදල I	<b>321,504</b>	553,434	<b>321,504</b>	553,434
ජාතික ඉතිරිකිරීමේ බැංකු සේවක විශ්‍රාම වැටුප් අරමුදල II	<b>73,701</b>	82,116	<b>73,701</b>	82,116
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික සේවකයන් සඳහා වන වෛද්‍යාධාර ක්‍රමය	<b>21,358</b>	34,093	<b>21,358</b>	34,093
වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදල	<b>11,074</b>	13,286	<b>11,074</b>	13,286

49.7 වෙනත් සම්බන්ධිත පාර්ශ්ව වෙතින් ලැබියයුතු

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා				
ප්‍රතිචක්‍රණී ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත් - එන්ට්‍රස්ට් සෙක්‍යුරිටීස් පීඑල්සී	<b>17,669</b>	9,084	<b>17,669</b>	9,084
එන්ට්‍රස්ට් සෙක්‍යුරිටීස් වෙතින් ලැබියයුතු	<b>859,160</b>	859,160	<b>859,160</b>	859,160
හානිකරණ	<b>(124,372)</b>	(124,372)	<b>(124,372)</b>	(124,372)
<b>එකතුව</b>	<b>752,457</b>	743,872	<b>752,457</b>	743,872

49.8 වෙනත් සම්බන්ධිත පාර්ශ්වයන්ට ගෙවියයුතු

	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
දෙසැම්බර් 31 දිනට				
වෙනත් ගෙවීම් - එන්ට්‍රස්ට් සෙක්‍යුරිටීස් පීඑල්සී	<b>734,788</b>	734,788	<b>734,788</b>	734,788
ප්‍රතිචක්‍රණී ගිවිසුම් යටතේ විකුනන ලද සුරැකුම්පත් - එන්ට්‍රස්ට් සෙක්‍යුරිටීස් පීඑල්සී	-	-	-	351,194
<b>එකතුව</b>	<b>734,788</b>	734,788	<b>734,788</b>	1,085,982

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

**50 සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් වටිනාකම**

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ලෙස ලෙස යොදා ගත් වටිනාකම කොටස් හිමිකරුවන්ගේ අරමුදල්	<b>76,012,757</b>	54,413,901	<b>81,449,213</b>	59,965,821
හරය ලෙස යොදා ගත් සාමාන්‍ය කොටස් සංඛ්‍යාව මුළු කොටස් ගණන	<b>940,000</b>	940,000	<b>940,000</b>	940,000
සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් අගය (රු.)	<b>80.86</b>	57.89	<b>86.65</b>	63.79

**51 බැංකුවට හා සමූහයට විරුද්ධව ඇති නීති කෘතියන්**

බැංකුකරණ ව්‍යාපාරයේ ස්වභාවය අනුව නීති කෘතියන් යනු නොවැළැක්විය හැකි සිදුවීමකි. එවැනි නෛතික හිමිකම් සමග කටයුතු කිරීම සඳහා බැංකුවට ස්ථාපිත කෙටුම්පතක් ඇත. ප්‍රතිඵලයන්හි නිශ්චිතභාවය සම්බන්ධයෙන් වෘත්තීය උපදෙස් ලබාගත් පසු සහ අලාභයන් සාධාරණ අගයකට තක්සේරු කළ පසු, අදාළ නෛතික හිමිකම්වලින් මූල්‍ය ස්ථාවරයට විය හැකි අහිතකර බලපෑම් සඳහා බැංකුව තම ගිණුම්වලට ගැලපීම් සිදුකරනු ලබයි. ප්‍රතිඵලයන්හි අවිනිශ්චිතභාවය හේතු කොට ගෙන මූල්‍ය ප්‍රකාශනවලට කිසිදු ගැලපීමක් සිදු නොකළ, වර්ෂ අවසානයට ඇති බැංකුවට විරුද්ධ නොවිසඳුනු නඩු පිළිබඳ විස්තර පහත සඳහන් පරිදි වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2021 ගණන	2020 ගණන
විනිශ්චය සහ/අධිකරණ කම්කරු විනිශ්චය සහා	12	11
කාර්මික අධිකරණය	1	2
මහේස්ත්‍රාත් අධිකරණය	3	2
දිස්ත්‍රික් අධිකරණය	91	82
මහාධිකරණය, සිවිල් අභියාචන මහාධිකරණය, පළාත්බද මහාධිකරණය	4	3
අභියාචනාධිකරණය	3	3
ශ්‍රේෂ්ඨාධිකරණය	2	1

**52 මූල්‍ය ප්‍රකාශ වාර්තා කළ දිනට පසු සිදුවීම්**

ගිණුම්කරණ ප්‍රතිපත්ති

වාර්තා කරනු ලබන දින හා මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අනුමැතිය ලද දින අතර සිදුවන වාසිදායක හා අවාසිදායක සිදුවීම් වාර්තාකරණ දිනට පසු සිදුවීම් ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී.ල.ගි.ප්‍ර.10) හි වාර්තා කරන දිනට පසු සිදුවීම් ප්‍රකාර වාර්තා කරනු ලබන දිනට පසු ඇතිවූ සැලකිය යුතු සියලුම සිදුවීම් අවශ්‍ය පරිදි සැලකිල්ලට ගෙන සුදුසු ගැලපුම්/හෙළිදරව් කිරීම්, මූල්‍ය ප්‍රකාශයන්හි සිදුකර ඇත.

**යෝජිත අයවැය 2022 පරිදි අධිභාර බද්ද**

ශ්‍රී ලංකා රජය 2022 සඳහා වන අයවැයෙන් 25% ක අධිභාර බද්දක් ලෙස හැඳින්වෙන බද්දක් 2020/21 තක්සේරු වර්ෂය සඳහා රු. මිලියන 2,000 ඉක්මවූ බදු ආදායමක් උපයා ඇති සමාගම් මත පනවා ඇත. බැංකුවේ බදු අය කල හැකි ආදායම රුපියල් මිලියන 2,000 ඉක්මවන බැවින් යෝජිත බද්ද 2020/2021 තක්සේරු වර්ෂයට අදාළ වියදම් ලෙස සැලකිය යුතුය.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
පාත්‍රික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම්  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

**52. මූල්‍ය ප්‍රකාශන වාර්තා කළ දිනට පසු සිදුවීම් (සම්බන්ධයි)**

යෝජිත බද්ද හඳුන්වාදීමේ පනත් කෙටුම් වාර්තා කිරීමේ කාලසීමාවෙන් පසුව ප්‍රකාශයට පත් කරන ලද අතර මෙම මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අවසර දුන් දිනට පෙර එය පාර්ලිමේන්තුවේ පළමු කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැත. යෝජිත බද්ද වාර්තා කරන කාලය අවසන් වන විට සැලකිය යුතු ලෙස බලාත්මක කර නොමැත. එබැවින් මෙම යෝජනාවේ ප්‍රතිවිපාක පිළිබිඹු වන පරිදි මූල්‍ය ප්‍රකාශන සකස් කර නොමැත.

**මූල්‍ය සේවා මත එකතුකල අගය මත බදු අනුපාතය වෙනස් කිරීම**

2022 ජනවාරි 7 නිකුත් කරන ලද රජයේ පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව මූල්‍ය සේවාවන් මත එකතු කල අගය මත බද්ද වැඩි කිරීමට යෝජනා කර ඇත.

**නව අක්‍රීය ණය උපදෙස් මාලාව**

2022 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය පහසුකම් වර්ගීකරණය, හඳුනාගැනීම සහ මැනීම සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක් මෑතකදී නිකුත් කර ඇත. අක්‍රීය ණය වර්ගීකරණය (NPL) පොලී නැවැත්වීම අත්හිටුවීම, ශ්‍රී.ල.ගි.පු .09 අදියර වර්ගීකරණය සම්මත කිරීම, පවතින හරස් පැහැර හැරීමේ නීති වෙනස් කිරීම, පළමු අදියර ණය සඳහා අනිවාර්ය ප්‍රතිපාදන අනුපාතය සහ මූල්‍ය වත්කම් අදියර අතරට ගෙනයාම සඳහා නව නීති. කෙසේ වෙතත් 2022 ජනවාරි 01 දිනට පසු ණය සඳහා පමණක් නව උපදෙස් මාලාව අදාළ වන අතර, අක්‍රීය ණය වර්ගීකරණය (NPL) පෙර උපදෙස් යටතේ අක්‍රීය ණය වර්ගීකරණය ලෙස වර්ගීකරණයකරන ලද පැරණි ණය පියවන තෙක් පවතිනු ඇත.

**53 සංසන්දනාත්මක තොරතුරු**

වඩා සුදුසු ඉදිරිපත් කිරීමක් සැපයීම සඳහා වර්තමාන වසරේ වර්ගීකරණය අනුකූලවීම පිණිස අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සංසන්දනාත්මක තොරතුරු නැවත වර්ගීකරණය කර ඇත. විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවිය යුතු ශේෂයක් විශ්‍රාම ප්‍රතිලාභ වගකීම ලෙස නැවත වර්ගීකරණය කර ඇත.

	සටහන	බැංකුව		
		2020 විගණිත ශේෂය	ගැලපීම	2020 යළි ප්‍රකාශිත ශේෂය
		රු. '000	රු. '000	රු. '000
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	38	10,885,085	715,346	11,600,431
වෙනත් වගකීම්	41	6,699,216	(715,346)	5,983,870

	සටහන	සමූහය		
		2020 විගණිත ශේෂය	ගැලපීම	2020 යළි ප්‍රකාශිත ශේෂය
		රු. '000	රු. '000	රු. '000
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	38	10,916,429	715,346	11,631,775
වෙනත් වගකීම්	41	7,253,989	(715,346)	6,538,643

53. සංසන්දනාත්මක තොරතුරු (සම්බන්ධයි)

53.1 බැංකුවේ සහ සමූහයේ පෙර වර්ෂයේ ගැලපීම්

පෙර වර්ෂයට බලපැවැත්වෙන පරිදි ගෙවිය යුතු වත්මන් බදු හේතුවෙන් පහත ගැලපීම් සිදුකර ඇත. 2016/17 සහ 2017/18 වසර සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග ආදායම් බදු තක්සෙරුව අවසානයේදී රු.මි 2,516 ක බදු බැරක් බැංකුවට ලැබී ඇත.

විස්තර පහත දැක්වේ.

53.1.1 බැංකුවේ පෙර වර්ෂයේ ගැලපීම්

	2019.12.31 දිනට ශේෂය රු. '000	ගැලපීම් රු. '000	2020.01.01 දිනට ආරම්භක ශේෂය රු. '000
<b>හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය</b>			
රඳවාගත් ඉපයීම්	8,194,507	2,516,404	10,710,911
මුළු හිමිකම්	45,925,261	2,516,404	48,441,665

	සටහන	2020 විගණිත ශේෂය රු. '000	ගැලපීම් රු. '000	2020 ප්‍රකාශිත ශේෂය රු. '000
<b>මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය</b>				
<b>වගකීම් සහ හිමිකම්</b>				
i. ප්‍රවර්තන බදු වගකීම්	38	3,128,643	(2,516,404)	612,239
ii. රඳවාගත් ඉපයීම්	45	11,883,168	2,516,404	14,399,572

53.1.2 සමූහයේ පෙර වර්ෂයේ ගැලපීම්

	2019.12.31 දිනට ශේෂය රු. '000	ගැලපීම් රු. '000	2020.01.01 දිනට ආරම්භක ශේෂය රු. '000
<b>හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය</b>			
රඳවාගත් ඉපයීම්	11,846,116	2,516,404	14,362,520
මුළු හිමිකම්	50,264,229	2,516,404	52,780,633

	සටහන	2020 විගණිත ශේෂය රු. '000	ගැලපීම් රු. '000	2020 ප්‍රකාශිත ශේෂය රු. '000
<b>මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය</b>				
<b>වගකීම් සහ හිමිකම්</b>				
i. ප්‍රවර්තන බදු වගකීම්	38	3,705,537	(2,516,404)	1,189,133
ii. රඳවාගත් ඉපයීම්	45	16,085,184	2,516,404	18,601,588

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

54 මූල්‍ය අවදානම් කළමනාකරණය

දළ විශ්ලේෂණය

සමූහය සිය මෙහෙයුම් හේතුවෙන් පැන නගින මූල්‍ය අවදානම් සහ මූල්‍ය නොවන අවදානම් වලට නිරාවරණය වේ. සමූහය මෙම අවදානම් කළමනාකරණය කරන්නේ අවදානම් කළමනාකරණ රාමුව හරහා වන අතර එය ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරයේ වෙනස්කම්, වඩා හොඳ පුහුණු ප්‍රවේශයන් සහ නියාමන වෙනස්වීම් වලට සරිලන පරිදි ක්‍රමයෙන් සකස් කර ගන්නෙමු.

අවදානම් කළමනාකරණ රාමුව

විවිධ අවදානම් සහ එබඳු අවදානම් හඳුනාගැනීමේ යාන්ත්‍රණ, අවදානම් කළමනාකරණය කිරීමේ සහ අවම කිරීමේ සඵලදායී විධික්‍රම ආවරණය කෙරෙන ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි, ජාතික ඉතිරිකිරීමේ බැංකු ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුවට අයත් වේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණයෙන් බැංකුවේ අවදානම් කළමනාකරණ රාමුව ආරම්භ වන අතර අවදානම් කළමනාකරණ වගකීම ඉටු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වනු පිණිස අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව පිහිටුවා ඇත. අවදානම් කළමනාකරණ අංශය, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා ස්වාධීනව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි. බැංකුවේ අවදානම් කළමනාකරණයෙහි ප්‍රමාණවත් බව සහ සඵලදායී බව තහවුරු කිරීම පිණිස මෙම කළමනාකරණ කමිටු විසින් අදාළ ව්‍යාපාරික අංශ සහ අවදානම් කළමනාකරණ අංශයෙන් වරින්වර ලැබෙන වාර්තා සුපරීක්ෂාකාරී අවධානයෙන් යුතුව සමාලෝචනයට බඳුන් කරනු ලබයි.

එක් එක් අවදානම් ක්ෂේත්‍ර සඳහා අවදානම් කරුණු සම්බන්ධීකරණය කිරීමට පහත කළමනාකරණ කමිටු වගකීම දරනු ලබයි.

කළමනාකරණ මට්ටමේ අවදානම් කළමනාකරණ කමිටු

- ණය කමිටුව
- වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව
- මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව
- ආයෝජන කමිටුව
- තොරතුරු ආරක්ෂණ කමිටුව

වෙනත් කළමනාකරණ කමිටු

- තොරතුරු තාක්ෂණ මාර්ගෝපදේශ කමිටුව
- මානව සම්පත් කමිටුව
- ශාඛා මෙහෙයුම් මාර්ගෝපදේශ කමිටුව
- තාර්යඝාධන සමාලෝචන කමිටුව
- අලෙවි කමිටුව
- ආයතනික කළමනාකරණ කමිටුව

අභ්‍යන්තර විගණන අංශය මගින් අවදානම් කළමනාකරණ පාලන හා ක්‍රියාපටිපාටි නීතිපතා හා අහඹු ලෙස සමාලෝචනය කොට ඒවායේ ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කරනු ලබයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව





54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

පුළුල් අවදානම් ප්‍රභේද

විස්තරය	පාලන ප්‍රතිපත්ති සහ ප්‍රධාන කළමනාකරණ කමිටුව	ප්‍රධාන පාලන සහ අවදානම් අවම කිරීමේ උපාය මාර්ග
<p><b>ණය අවදානම</b></p> <p>ණය අවදානම යනු ප්‍රතිවිරුද්ධ පාර්ශ්වකරුවෙකු වෙනුවෙන් ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත්වීමෙන් ඇතිවන පාඩුවයි. සමූහය මූලික වශයෙන් ණය අවදානමට නිරාවරණය වන්නේ:</p> <ul style="list-style-type: none"> <li>• නේවාසික දේපළ ණයදීම්</li> <li>• ඇපකර රහිත පාරිභෝගික ණයදීම් (පුද්ගලික ඇපකර)</li> <li>• වාණිජ ණයදීම් සහ</li> <li>• විශාල ආයතනික ණයදීම් සහ වෙළෙඳපළ නිරාවරණ</li> <li>• රජයේ ආයතන සඳහා විශාල ණය දීම්</li> <li>• ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සමාගම් සඳහා ණයදීම්</li> <li>• උකස් කිරීම</li> </ul>	<p><b>පාලන ප්‍රතිපත්ති</b> ණය ප්‍රතිපත්ති සහ ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති</p> <p><b>ප්‍රධාන කළමනාකරණ කමිටුව</b> ණය කමිටුව</p>	<p>i. ණය ප්‍රතිපත්ති සහ ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති රාමුව.</p> <p>ii. ණය ලකුණු පද්ධතිය (CRESS) සහ ණය ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය (RAM) භාවිතා කරමින් සම්මත ණය ඇගයීම.</p> <p>iii. ණය අනුවන කිරීම සඳහා බලතල පැවරීම.</p> <p>iv. ප්‍රතිපත්තිමය මට්ටමින් ගුණාත්මක ඇපකරයක් ලබාගැනීම සහ වටිනාකම මත ණය ලබාදීම.</p> <p>v. අවදානම් අභිරුචි රාමුව: අවදානම් අභිරුචි සීමාවන්ට යටත්ව ප්‍රධාන අවදානම් දර්ශක/ප්‍රධාන කාර්ය සාධන දර්ශක අධීක්ෂණය කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කිරීම.</p> <ul style="list-style-type: none"> <li>• වත්කම්වල ගුණාත්මක සීමා: පාරිභෝගික ණය ප්‍රතිලාභ: ආයතනික ණය ප්‍රතිලාභ</li> <li>• කළඹ ප්‍රතිලාභ සීමා: පාරිභෝගික ණය ප්‍රතිලාභ: ආයතනික ණය ප්‍රතිලාභ</li> <li>• යොමු කිරීම් සීමා: අංශ යොමු කිරීම්, නම යොමු කිරීම්</li> <li>• සම්පූර්ණ වත්කම් සඳහා ශේෂ පත්‍රයෙන් බැහැර බැඳීම්</li> </ul> <p>vi. ණය සීමා අධීක්ෂණ රාමුව: කළඹ සහ ගනුදෙනු මට්ටම් අධීක්ෂණය සහ ණය කමිටුව/ආයෝජන කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කිරීම.</p> <ul style="list-style-type: none"> <li>• අවදානම් බර සහිත වත්කම පත්ති සඳහා සීමාවන්</li> <li>• අවධානය යොමුකළ යුතු සීමාවන්</li> <li>• RWA පත්ති සඳහා ආයතනික නිරාවරණ සීමාවන්</li> <li>• ආයතනික ණය උපකරණ සඳහා ආයෝජන සීමාවන්</li> </ul> <p>vii. ණය සීමා අධීක්ෂණ රාමුව කළඹ සහ ගනුදෙනු මට්ටම් නිරීක්ෂණය සහ ණය කමිටුව/ආයෝජන කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කිරීම</p> <ul style="list-style-type: none"> <li>- කළඹ මට්ටමේ නිරීක්ෂණය</li> <li>- පූර්ව අනතුරු ඇඟවීමේ දර්ශක නිරීක්ෂණය කිරීම</li> <li>- අක්‍රීය වත්කම් නිරීක්ෂණය</li> <li>- RAM පද්ධති භාවිත ආශ්‍රිත ප්‍රගතිය නිරීක්ෂණය කිරීම</li> <li>- ආතති පරීක්ෂාව සහ අවස්ථා විශ්ලේෂණය</li> <li>- නැවත ඇගයීමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම</li> <li>- දුර්වලතා තක්සේරු වලංගු කිරීම</li> <li>- ආයතනික ණයගැතියන් සඳහා අභ්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තක්සේරුව වලංගු කිරීම</li> <li>- ණය කළඹෙහි අවදානම් පැතිකඩ සමාලෝචනය</li> </ul> <p>viii. ණය සමාලෝචන යාන්ත්‍රණය (LRM).</p> <p>ix. ප්‍රමිතිගත ප්‍රවේශයක් යටතේ ප්‍රාග්ධන වෙන් කිරීම</p>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ කීර්තමාන වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

පුළුල් අවදානම් ප්‍රභේද (සම්බන්ධයි)

විස්තරය	පාලන ප්‍රතිපත්ති සහ ප්‍රධාන කළමනාකරණ කමිටුව	ප්‍රධාන පාලන සහ අවදානම අවම කිරීමේ උපාය මාර්ග
		<p>X. ණය අංශයේ සහ ශාඛා මට්ටමින් ණය කාර්ය මණ්ඩලය අඛණ්ඩව පුහුණු කිරීම</p> <p>Xi. ණය ක්‍රියාවලිය සඳහා අවදානම් සහ පාලන ස්වයං තක්සේරුව පැවැත්වීම</p> <p>xii. HHI ගණනය කිරීම සහ අවදානම් අභිරුචි මට්ටම්වලට යටත්ව නිරීක්ෂණය කිරීම</p>
<p><b>වෙළඳපළ අවදානම (හිමිකම් අවදානම ඇතුළුව)</b></p> <p>වෙළඳපළ අවදානම යනු වෙළඳපළ පොලී අනුපාත සහ මිල වෙනස්වීම් හේතුවෙන් සමූහයේ ලාභදායීතාව සහ/හෝ ශුද්ධ වටිනාකමට අහිතකර ලෙස බලපෑමයි. සමූහය මූලික වශයෙන් වෙළඳපළ අවදානමට නිරාවරණය වන්නේ:</p> <ul style="list-style-type: none"> <li>වෙළඳාම් කළ වෙළඳපළ අවදානම</li> <li>බැංකුවේ පොත්වල පොලී අනුපාත අවදානම (IRRBB)</li> <li>ව්‍යුහාත්මක විදේශ විනිමය අවදානම</li> <li>වෙළඳාම් නොකළ හිමිකම් අවදානම</li> </ul>	<p><b>පාලන ප්‍රතිපත්ති</b></p> <p>වෙළඳපළ අවදානම් සහ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය</p> <p><b>ප්‍රධාන කළමනාකරණ කමිටුව</b></p> <p>වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව</p>	<p><b>පොලී අනුපාත අවදානම</b></p> <ol style="list-style-type: none"> <li>වෙළඳපළ අවදානම් සහ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති රාමුව</li> <li>පොලී අනුපාත විචලනයන්හි බලපෑම විශ්ලේෂණය කිරීම සහ ශුද්ධ පොලී ආන්තිකයට වන බලපෑම අවම කිරීම සඳහා වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව විසින් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලැබීම</li> <li>පොලී අනුපාත සංවේදී වත්කම් සහ වගකීම් සඳහා මිල නියම කිරීමේ වගකීම, වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව වෙත පවරා ඇත.</li> <li>පොලී අනුපාත සංවේදී වත්කම් සහ වගකීම් මිශ්‍රය කළමනාකරණ කිරීමේ වගකීම, වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව වෙත පැවරේ.</li> <li>වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුවට භාණ්ඩාගාර ඉදිරිපෙළ කාර්යාලයට අනුයුක්ත වත්කම් හා වගකීම් කළමනාකරණ ඒකකයේ සහාය අවශ්‍ය වේ.</li> <li>රජයේ සරැකුම්පත්වල ආයෝජන සහ වෙළඳාම රාමුවේ සීමා වලට යටත්ව නිරීක්ෂණය කෙරේ.</li> <li>ආසන්නතම වෙළඳපොළ මිල තක්සේරුව, කාලසීමාව සහ පීඩන පරීක්ෂා කිරීම වැනි මෙවලම් භාවිතයෙන් අඛණ්ඩ පදනමක් මත පොලී අනුපාත අවදානමට නිරාවරණයවීමේ හැකියාව තක්සේරු කෙරේ. අවදානම් අභිරුචිය සහ අධීක්ෂණ රාමුව තුළ නිරීක්ෂණය කිරීම සහ ආයෝජන කමිටුව/වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව/ඒකාබද්ධ අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කිරීම.</li> </ol> <p><b>හිමිකම් අවදානම</b></p> <ol style="list-style-type: none"> <li>හිමිකම් අවදානම මනිනු ලබන්නේ හිමිකම් අවදානමේ වටිනාකම සහ ආතති පරීක්ෂාව මගිනි.</li> <li>කළඹෙහි ස්ථානය නිරාවරණය සහ ගනුදෙනුකරුවන්ගේ සීමා සහ වෙළඳ ක්‍රියාකාරකම් රාමුවේ සීමා වලට යටත්ව නිරීක්ෂණය කෙරේ.</li> <li>අවදානම් තක්සේරුකරණ රාමුවට RAF යටත්ව කොටස් අවදානමේදී වටිනාකම නිරීක්ෂණය කෙරේ.</li> <li>යහපත් වෙළඳපළ හැසිරීම සහතික කිරීම සඳහා ගනුදෙනුකිරීමේ කුටියෙහි හඬ පටිගත කිරීම දිනපතාම නිරීක්ෂණය කරනු ලැබේ.</li> </ol> <p><b>විදේශ විනිමය අවදානම</b></p> <ol style="list-style-type: none"> <li>විදේශ මුදල් ගනුදෙනු මෙහෙයුම් අනාවරණ සහ ස්ථානගත කිරීම් සීමා රාමුව තුළ නිරීක්ෂණය කෙරේ.</li> <li>ශුද්ධ විවෘත තත්ත්වය, ආතති පරීක්ෂාව, විදේශ විනිමය අවදානමේදී වටිනාකම් පරීක්ෂාව යන මෙවලම් භාවිතයෙන් විදේශ විනිමය අවදානම මැනීම සහ ආයෝජන කමිටුව/වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව/ඒකාබද්ධ අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කිරීම</li> </ol>

අතිරේක තොරතුරු | මූල්‍ය වාර්තා | පාලනය | කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය | අපගේ නිරූපණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය | පුරවිකාව | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

පුළුල් අවදානම් ප්‍රභේද (සම්බන්ධයි)

විස්තරය	පාලන ප්‍රතිපත්ති සහ ප්‍රධාන කළමනාකරණ කමිටුව	ප්‍රධාන පාලන සහ අවදානම් අවම කිරීමේ උපාය මාර්ග
<p><b>ද්‍රවශීලතා සහ අරමුදල් අවදානම</b></p> <p>ද්‍රවශීලතා අවදානම යනු මූල්‍ය වගකීම් පියවා ගැනීමට නොහැකිවීම (අරමුදල් ද්‍රවශීලතා අවදානම) සහ මූල්‍ය සුරැකුම්පත් ද්‍රවශීලතාවය සැලකිය යුතු ලෙස අඩුවීමයි. (වෙළඳපල ද්‍රවශීලතා අවදානම) සමූහය මූලික වශයෙන් ද්‍රවශීලතා අවදානමට නිරාවරණය වන්නේ:</p> <ul style="list-style-type: none"> <li>සමූහයේ ණය, ආයෝජන සහ අරමුදල් ප්‍රභවයන් අතර අරමුදල් නොගැලපීම</li> </ul>	<p><b>පාලන ප්‍රතිපත්ති</b> වෙළඳපල අවදානම් සහ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය</p> <p><b>ප්‍රධාන කළමනාකරණ කමිටුව</b> වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව</p>	<ol style="list-style-type: none"> <li>රජයේ සුරැකුම්පත්වල ආයෝජන පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය (තැන්පතු වලින් 60%)</li> <li>භාණ්ඩාගාර අංශය විසින් මුදල් ප්‍රවාහ කළමනාකරණය</li> <li>ද්‍රවශීල අවිනිශ්චිතතා සැලසුම් කිරීම</li> <li>ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය SLAR, ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (NSFR) සහ ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR) යන ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාත අධීක්ෂණය</li> <li>බාසල් III ට අනුව කොටස් ප්‍රවේශය යටතේ අනුපාත අධීක්ෂණය කිරීම සහ ද්‍රවශීලතා අවදානම් අධීක්ෂණ මෙවලම් යටතේ ද්‍රවශීලතා අවදානම සඳහා අරමුදල් සැපයීම සහ වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කිරීම</li> <li>අවදානම් සීමාවන්ට යටත්ව කල්පිරීමේ පරතරය සහ සංවේදී පරතරය නිරීක්ෂණය</li> </ol>
<p><b>මෙහෙයුම් අවදානම</b></p> <p>මෙහෙයුම් අවදානම යනු ප්‍රමාණවත් නොවන හෝ අසාර්ථක වූ අභ්‍යන්තර ක්‍රියාවලීන්, පුද්ගලයින් සහ පද්ධති හෝ බාහිර සිදුවීම් වලින් පාඩු සිදුවීමේ අවදානමයි. සමූහය මූලික වශයෙන් පහත කරුණු හේතුවෙන් මෙහෙයුම් අවදානමට නිරාවරණය වේ.</p> <ul style="list-style-type: none"> <li>අභ්‍යන්තර වංචා</li> <li>බාහිර වංචා</li> <li>රැකියා භාවිතයන් සහ රැකියා ස්ථානයේ ආරක්ෂිත</li> <li>සේවාදායක, නිෂ්පාදන සහ ව්‍යාපාර පුරුදු</li> <li>භෞතික වත්කම්වලට හැනිවීම</li> <li>ව්‍යාපාර කඩාකප්පල් කිරීම සහ පද්ධති අසාර්ථකත්වය</li> <li>ක්‍රියාත්මක කිරීම, භාරදීම සහ ක්‍රියාවලි කළමනාකරණය</li> </ul>	<p><b>පාලන ප්‍රතිපත්ති</b></p> <ol style="list-style-type: none"> <li>මෙහෙයුම් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය</li> <li>ආදර්ශ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය</li> </ol> <p><b>මෙහෙයුම් අවදානම් කළමනාකරණයට සම්බන්ධ අනෙකුත් ප්‍රතිපත්ති</b></p> <ul style="list-style-type: none"> <li>* බාහිර පාර්ශ්වල සේවය ලබාගැනීම</li> <li>* තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය</li> <li>* ව්‍යාපාර අඛණ්ඩතා ප්‍රතිපත්තිය</li> <li>* අල්ලස් විරෝධී සහ දූෂණ ප්‍රතිපත්තිය</li> </ul> <p><b>ප්‍රධාන කළමනාකරණ කමිටුව</b></p> <p><b>මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව (ORMC)</b></p>	<p><b>සොරකම් හෝ වංචා අවදානම</b></p> <ol style="list-style-type: none"> <li>වංචා අවදානම් කළමනාකරණය සහ තොරතුරු දැනුම්දීම ප්‍රතිපත්තිය/ක්‍රියාපටිපාටි</li> <li>අභ්‍යන්තර පාලන ව්‍යුහය</li> <li>දෛනික පරීක්ෂණ/විගණන</li> <li>ප්‍රධාන මෙහෙයුම් අවදානම් දර්ශක (KORIs) නිරීක්ෂණය</li> <li>පාඩු සිදුවීම් දත්ත නිරීක්ෂණය</li> <li>අවදානම් පාලනය ස්වයං ඇගයීමේ ක්‍රියාවලිය (RCSA).</li> <li>මූල හේතු විශ්ලේෂණය</li> <li>අල්ලස් විරෝධී සහ දූෂණ අවදානම් තක්සේරුව</li> </ol> <p><b>තොරතුරු තාක්ෂණ බාධා සහ දත්ත ආරක්ෂාව</b></p> <ol style="list-style-type: none"> <li>තාක්ෂණික යල්පැන යාම අවම කිරීම සහ පද්ධති ස්වයංක්‍රීයකරණය/වැඩිදියුණු කිරීම සම්බන්ධ ක්‍රියාවලිය හඳුනාගැනීම සඳහා තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලසුම්කරණය</li> <li>ප්‍රධාන තොරතුරු ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාත්මක කිරීම             <ul style="list-style-type: none"> <li>ගෙවීම් කාඩ්පත් ඝෛත්‍රයේ දත්ත ආරක්ෂණ ප්‍රමිතීන්</li> <li>ඊළග පරම්පරාවේ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය (NGSPC)</li> <li>දත්ත කාන්දුවීම වැලැක්වීම</li> </ul> </li> <li>තොරතුරු නැතිවීම වලක්වා ගැනීමට ආපදා ප්‍රතිපාදන සැලසුම් (DRP)</li> <li>අභ්‍යන්තර පාලනය/පද්ධති ප්‍රවේශ පාලනය: ප්‍රවේශ පාලනය/ මුරපද ආරක්ෂණ ආදිය</li> </ol>

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 → පාඨක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

පුළුල් අවදානම් ප්‍රභේද (සම්බන්ධයි)

විස්තරය	පාලන ප්‍රතිපත්ති සහ ප්‍රධාන කළමනාකරණ කමිටුව	ප්‍රධාන පාලන සහ අවදානම අවම කිරීමේ උපාය මාර්ග
		<p>v. ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී (CMISS) විසින් මෙහෙයවනු ලබන තොරතුරු ආරක්ෂණ ඒකකයක් පිහිටුවීම</p> <p>vi. පද්ධති මත පදනම්වූ සිද්ධි වාර්තාකරණය ස්ථාපිත කිරීම</p> <p>vii. තොරතුරු සුරක්ෂිතතාව සඳහා තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය සහ මූලික ආරක්ෂක ප්‍රමිතීන් (BSS) අඛණ්ඩව නිරීක්ෂණය කිරීම</p> <p><b>සයිබර් ආරක්ෂණ අවදානම</b></p> <p>i. හඳුනාගත් සාධකවල අවදානම අවම කිරීම සඳහා අවදානම් තක්සේරු කිරීම් සිදු කිරීම සහ වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීම</p> <p>ii. හඳුනාගත් අනාරක්ෂිතතා ඉවත් කිරීම සහ නිසි මෙවලම් භරතා සයිබර් අවකාශය/බාහිර ප්‍රභව අඛණ්ඩව අධීක්ෂණය කිරීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.</p> <p><b>නීතිමය අවදානම</b></p> <p>i. ව්‍යාපාර සහ ගිවිසුම් බැඳීම්වලට ඇතුල්වීමේදී නීති අංශය මගින් නීති අවසරය ලබාදීම</p> <p>ii. නීතිමය කටයුතු ඵලදායී ලෙස හැසිරවීම</p> <p><b>අඛණ්ඩ ව්‍යාපාර කළමනාකරණ අවදානම</b></p> <p>i. අඛණ්ඩ ව්‍යාපාර කළමනාකරණ අවදානම් ඒකකයක් පිහිටුවීම සහ ඵලදායීතාව සහතික කිරීම</p>
<p><b>අනුකූලතා අවදානම</b></p> <p>අනුකූලතා අවදානම යනු සමූහයේ නීති, රෙගුලාසි, රීති, නියාමන ප්‍රතිපත්ති ප්‍රකාශන සහ එහි ව්‍යාපාරික කටයුතුවලට අදාළ වන වර්ගාධර්ම පද්ධතියට අනුකූලවීමට අපොහොසත්වීම හේතුවෙන් සමූහයට සිදුවිය හැකි සම්බාධක සහ මූල්‍ය අලාභයයි. අනුකූලතා අවදානම යටතේ සමූහයකමුලික වශයෙන්</p> <ul style="list-style-type: none"> <li>අභිලාෂ සට්ටන හා රහස්‍යභාවය ඇතුළු නියාමන හා බලපත්‍ර වගකීම්</li> <li>මූල්‍ය අපරාධ (මුදල් විභේදන, කුසිත විරෝධී මූල්‍යකරණය, අල්ලස් හා දූෂණ විරෝධී සහ සම්බාධක:</li> <li>දුර්වලතා හැසිරීම (නිෂ්පාදන සැලසුම් කිරීම සහ බෙදා හැරීම, වෙළඳපළ හැසිරීම සහ සේවක විෂමාවාර)</li> </ul>	<p><b>පාලන ප්‍රතිපත්ති</b></p> <ol style="list-style-type: none"> <li>අනුකූලතා ප්‍රතිපත්තිය</li> <li>වත්කම් හා වගකීම් කළමනාකරණ ප්‍රතිපත්තිය</li> <li>සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු ප්‍රතිපත්තිය</li> </ol> <p><b>ප්‍රධාන කළමනාකරණ කමිටුව මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව (ORMC)</b></p>	<ol style="list-style-type: none"> <li>අනුකූලතා නිලධාරියා අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි.</li> <li>මුදල් විභේදනකරණය හා ගනුදෙනුකරුවා පිළිබඳ දැනගැනීම නිරීක්ෂණය සඳහා අභ්‍යන්තර පද්ධති/ක්‍රියාවලි</li> <li>අවදානම් තක්සේරුකරණ රාමුව තුළ අධීක්ෂණය</li> </ol>

අතිරේක තොරතුරු | මූල්‍ය වාර්තා | පාලනය | කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය | අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය | පුරවිකාව | ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

පුළුල් අවදානම් ප්‍රභේද (සම්බන්ධයි)

විස්තරය	පාලන ප්‍රතිපත්ති සහ ප්‍රධාන කළමනාකරණ කමිටුව	ප්‍රධාන පාලන සහ අවදානම් අවම කිරීමේ උපාය මාර්ග
<p><b>රක්ෂණ අවදානම</b></p> <p>රක්ෂණ අවදානම යනු සමූහය විසින් රක්ෂණය කරනු ලැබ ඇති සිදුවීම් ඇතිවීමේ සම්භාවිතාවය ඉහළයාම හෝ අපේක්ෂා කළ ආකාරය වඩා ඉහළ පරිමාණයකින් සිදුවීම නිසා සිදුවන අලාභයේ අවදානමයි.</p>	<p><b>පාලන ප්‍රතිපත්ති</b></p> <p>මෙහෙයුම් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය, බැංකුව විසින් ලබාගත් රක්ෂණ</p> <ol style="list-style-type: none"> <li>1. බැංකුකරුවන්ගේ වන්දි රක්ෂණ ප්‍රතිපත්තිය</li> <li>2. ගිනි හා සොරකම් ප්‍රතිපත්තිය</li> <li>3. ඉලෙක්ට්‍රොනික උපකරණ රක්ෂණ ප්‍රතිපත්තිය</li> <li>4. සයිබර් වගකීම් රක්ෂණ</li> <li>5. විද්‍යුත් හා පරිගණක අපරාධ</li> <li>6. මහජන වගකීම් ප්‍රතිපත්තිය</li> <li>7. වාහන රක්ෂණ ප්‍රතිපත්තිය</li> </ol> <p><b>ප්‍රධාන කළමනාකරණ කමිටුව</b> මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව (ORMC)</p>	<ol style="list-style-type: none"> <li>i. පරිපාලන අංශය යටතේ රක්ෂණ ප්‍රතිසාධන ක්‍රියාවලි කේන්ද්‍රගත වී ඇති අතර අවශ්‍ය ක්‍රියාමාර්ග කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කරයි.</li> <li>ii. රක්ෂණ ප්‍රතිපත්ති ශාඛා මට්ටමින් සහ බැංකුව මට්ටමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය විසින්ම මෙහෙයුම් සීමාවන් නියම කරනු ලබයි.</li> <li>iii. අවදානම් කළමනාකරණ අංශය රක්ෂණ ප්‍රතිසාධන තත්වය සමාලෝචනය කර මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුවට වරින්වර වාර්තා කරයි.</li> <li>iv. අභ්‍යන්තර විගණන කාර්යයට යටත්ව රක්ෂණ අයකර ගැනීම සහ අභ්‍යන්තර විගණන අංශය විසින් පවත්වනු ලබන මූල්‍ය ප්‍රකාශන විගණනය යටතේ මූල්‍ය ප්‍රකාශනවල විවික්ෂණශීලී ප්‍රතිපාදන සහතික කෙරේ.</li> </ol>
<p><b>උපාය මාර්ගික අවදානම</b></p> <p>උපායමාර්ගික අවදානම යනු වැදගත් පාර්ශ්වකරුවන්ගේ අගය විනාශවීමේ අවදානම හෝ සැලසුම් කළ අගය නිර්මාණය කිරීමට නොහැකි වීමයි. සමූහය මූලික වශයෙන් පහත දැක්වෙන සාධක හේතුවෙන් උපායමාර්ගික අවදානමට නිරාවරණය වේ.</p> <ul style="list-style-type: none"> <li>සමූහයේ බාහිර හා අභ්‍යන්තර මෙහෙයුම් පරිසරවල වෙනස්වීම් (සාර්ව ආර්ථික තත්වයන්, තරඟකාරී බලවේග, තාක්ෂණය, නියාමන, දේශපාලන හා සමාජ ප්‍රවණතා, පාරිභෝගික අපේක්ෂාවන් සහ පරිසරය ඇතුළුව); සහ</li> <li>උපාය මාර්ග සංවර්ධනය හා උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ අවදානම්</li> </ul>	<p><b>පාලන ප්‍රතිපත්ති</b></p> <p>ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය</p> <p><b>ප්‍රධාන කළමනාකරණ කමිටුව</b> මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව (ORMC)</p> <p>ආයතනික කළමනාකරණ කමිටුව</p>	<ol style="list-style-type: none"> <li>i. ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අධීක්ෂණය</li> <li>ii. උපාය මාර්ගික සැලැස්ම සහ අයවැය සැකසුම් ක්‍රියාවලිය</li> <li>iii. සාමාන්‍ය ආර්ථික තත්වය, තරඟකරුවන්ගේ හැසිරීම සහ පූර්වගාමී තීරණ ගැනීමේදී සහාය දැක්වීම සඳහා පර්යේෂණ හා සංවර්ධන අංශය පිහිටුවීම</li> <li>iv. අවදානම් තක්සේරුකරණ රාමුව අධීක්ෂණය</li> <li>v. ව්‍යාපාර අඛණ්ඩ කළමනාකරණ පද්ධතිය සහතික කිරීම</li> </ol>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

### 54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

#### අවධානයට ලක්කෙරෙන පුළුල් අවදානම් ප්‍රභේද

මූල්‍ය උපකරණ වලින් පැන නගින මතු සඳහන් ප්‍රධාන අවදානම් ප්‍රභේද වලට බැංකුව නිරාවරණය වෙයි.

- 54.1 **ණය අවදානම**
  - 54.1.1 **ණය ගුණාත්මකතා විශ්ලේෂණය**
    - 54.1.1.1 (අ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් ණය අවදානමට ශුද්ධ නිරාවරණයවීම්
    - 54.1.1.1 (ආ) ණය කළඹ කළමනාකරණය
    - 54.1.1.1 (ඇ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් (ගෙවියයුතු දිනය පසුදු) ණය ගුණාත්මකතාව
    - 54.1.1.1 (ඈ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් ණය ගුණාත්මකතාව- අදියර වශයෙන්
    - 54.1.1.1 (ඉ) ප්‍රතිපාර්ශවීය/ණය ගැනුම්කරුගේ ශ්‍රේණිගත කිරීම අනුව ණයවල ගුණාත්මකභාවය
  - 54.2 **ද්‍රවශීලතා අවදානම**
    - 54.2.1 ද්‍රවශීලතා වත්කම් සංකේන්ද්‍රණය
    - 54.2.2 කල්පිරීම තෙක් ඉතිරිව ඇති ගිවිසුම්ගත කාලසීමාව
    - 54.2.3 ඉදිරි අරමුදල් සැපයීමට සහය සලසන මූල්‍ය වත්කම්
  - 54.3 **වෙළඳපොළ අවදානම**
    - 54.3.1 වෙළඳපොළ අවදානම වෙළඳාම් හා වෙළඳාම් නොවන කටයුතු සඳහා නිරාවරණයවීම්
    - 54.3.2 විදේශ විනිමය අවදානම
    - 54.3.3 හිමිකම් අවදානම
    - 54.3.4 පොලී අනුපාතික අවදානම
  - 54.4 **මෙහෙයුම් අවදානම**

#### 54.1 ණය අවදානම

ශේෂ පත්‍රයෙන් පරිබාහිර හෝ ශේෂ පත්‍රය තුළ බැංකු මෙහෙයුම් වලින් ඇති විය හැකි, ප්‍රතිපාර්ශවයන් හෝ ණයකරුවන් මූල්‍ය හෝ ගිවිසුම්ගත බැඳීම් ඉටු නොකිරීමට අසමත්වීම තුළින් අලාභ ඇතිවීමේ හැකියාව, ණය අවදානමයි. ලබා නොගත් ණය බැඳීම් මගින් පැන නගින ණය අවදානම් ශේෂපත්‍රයෙන් පරිබාහිර අවදානම් වන අතර, පාරිභෝගික ණය, ආයතනික ණය, බැංකු හා මූල්‍ය ආයතන සඳහා පිරිනමන ණය, රජයට හා රාජ්‍ය ආයතන වෙත පිරිනමන ණය ආදී මූල්‍ය නිමැයුම් හි කල්පිත අගය තුළින් පැන නගින අවදානම් ශේෂපත්‍රය තුළ දැක්වෙන අවදානම් වේ.

#### බැංකුවේ ණය අවදානම් නිරාවරණය වීම්

බැංකුවේ දෙවන ප්‍රධානතම ව්‍යාපාරය මත ඇති සමස්ත ණය නිරාවරණය වීම්, 34.1% කි. (අවදානම් රහිත සුරැකුම්හි ආයෝජනය, මුළු වත්කම් වලින් 52.9% කි.) එහෙයින්, බැංකුව විසින් ණය අවදානම, ප්‍රධාන වර්ගයේ අවදානමක් ලෙස සලකන නමුදු බැංකුවට බලපාන ණය අවදානමෙහි ප්‍රමාණය සන්සන්දනාත්මකව බැලූ විට අඩුය.

#### 54.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය

##### 54.1.1 (අ) ණය අවදානමට ශුද්ධ නිරාවරණයවීම් මූල්‍ය වත්කම් ප්‍රභේද අනුව

මූල්‍ය වත්කම් කාණ්ඩය අනුව ණය අවදානමට ඇති උපරිම හා ශුද්ධ නිරාවරණයවීම් පහත වගුව මගින් දැක්වේ. (ශුද්ධ නිරාවරණයවීම් ගණනය කිරීමේදී, ලබාගෙන ඇති ඇපකර වල සාධාරණ අගය, අවදානම් රහිත වත්කම් වල ආයෝජන සහ රජයේ ඇපකර සහ භානිකරණ ප්‍රතිපාදන වටිනාකම් අඩුකර ඇත.)

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.1 ණය අවදානම (සම්බන්ධයි)


54.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි)

54.1.1 (අ) ණය අවදානමට ශුද්ධ නිරාවරණයවීම් මූල්‍ය වත්කම් ප්‍රභේද අනුව (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	සටහන	2021		2020	
		ණය අවදානමට උපරිම නිරාවරණය වීම රු. '000	ශුද්ධ නිරාවරණය වීම රු. '000	ණය අවදානමට උපරිම නිරාවරණය වීම රු. '000	ශුද්ධ නිරාවරණය වීම රු. '000
බැංකුව					
මුදල් හා මුදල්වලට සමානයන්	16	7,656,038	3,968,979	6,491,963	4,590,412
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-
බැංකුවල කැන්පතු	18	7,120,698	7,120,698	13,253,499	13,253,499
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	19,897	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20				
- සාධාරණ අගයට ගණනය කළ		19,572,933	2,069,513	11,221,746	1,675,748
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-
ක්‍රමාක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම්					
- ණය හා අත්තිකාරම්	21	538,941,789	278,473,001	516,795,160	242,449,962
- ණය හා වෙනත් උපකරණ	22	935,350,052	3,150,350	754,233,344	7,416,551
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	13,817,594	2,895,357	15,271,822	2,769,948
<b>එකතුව</b>		<b>1,522,459,104</b>	<b>297,677,899</b>	<b>1,317,287,431</b>	<b>272,176,018</b>

ප්‍රස්ථාරය 78

ණය අවදානමට ශුද්ධ නිරාවරණය වීම් - බැංකුව



අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සහ කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.1 ණය අවදානම (සම්බන්ධයි)

54.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි)

54.1.1 (අ) ණය අවදානමට ශුද්ධ නිරාවරණයවීම් මූල්‍ය වත්කම් ප්‍රභේද අනුව (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	සටහන	2021		2020	
		ණය අවදානමට උපරිම නිරාවරණය වීම රු. '000	ශුද්ධ නිරාවරණය වීම රු. '000	ණය අවදානමට උපරිම නිරාවරණය වීම රු. '000	ශුද්ධ නිරාවරණය වීම රු. '000
<b>සමූහය</b>					
මුදල් හා මුදල්වලට සමානයන්	16	7,721,532	4,029,914	6,598,595	4,692,385
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	7	7	6	6
බැංකුවල කැන්පතු	18	9,323,663	9,323,663	17,456,660	17,456,660
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	19,897	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20				
- සාධාරණ අගයට ගණනය කළ		40,392,152	2,329,980	23,617,944	1,979,554
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්					
- ණය හා අත්තිකාරම්	21	538,600,866	279,828,307	517,833,067	242,776,238
- ණය හා වෙනත් උපකරණ	22	940,536,328	3,703,512	758,594,934	8,093,289
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	15,993,803	3,062,553	16,059,841	2,909,959
<b>එකතුව</b>		<b>1,552,568,350</b>	<b>302,277,935</b>	<b>1,340,180,943</b>	<b>277,927,987</b>

54.1.1 (ආ) ණය කළඹ කළමනාකරණය

54.1.1. (ආ).1 ණය සුරැකුම් සහ අනෙකුත් ණය ප්‍රසාරණය

ප්‍රතිපාර්ශ්වකරුවන්ගේ ණය අවදානමේ තක්සේරුව මත අවශ්‍ය වන ණය සුරැකුම් වල අගය සහ වර්ගය තීරණය වෙයි. ණය සුරැකුම්වල වර්ගය අනුව පිළිගැනීම සහ තක්සේරුව අනාවරණය වන පරිදි නිර්ණායක සකස් කර ඇත.

බැංකුව විසින් පිළිගනු ලබන ප්‍රධාන සුරැකුම් වර්ග පහත දැක්වා ඇත.

(අ) ආයතනික ණය - රාජ්‍ය ඇපකර, ස්ථාවර වත්කම් හා ජංගම වත්කම් මත උකස්, භාණ්ඩ තොග, ආයතනික හා පුද්ගලික ඇපකරුවන්

(ආ) පාරිභෝගික ණය - තේවාසික දේපළ, රන්රන්, මුදල්, පුද්ගලික ඇපකරුවන්, වාහන

බැංකුව ඔවුන්ගේ අනුබද්ධිත ආයතනවලට ණය සඳහා මව් සමාගම් වලින් ඇපකර ලබාගනී

කළමනාකාරිත්වය ඇපකරයේ වෙළඳපල වටිනාකම නිරීක්ෂණය කරන අතර යටත් ගිවිසුමට අනුකූලව අමතර ඇපයක් ඉල්ලා සිටී.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

වටිනාකම් ඇපයේ නිර්ණායක නිර්ණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→ වාර්ෂික වාර්තාව 2021 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021



## 54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

### 54.1 ණය අවදානම (සම්බන්ධයි)

#### 54.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි)

#### 54.1.1 (ආ) ණය කළඹ කළමනාකරණය (සම්බන්ධයි)

##### ඇපකර නැඹීම

##### නේවාසික උකස් ණයදීමේ වටිනාකමට ණය අනුපාතය

පහත වගුව ණය වටිනාකම (LTV) අනුපාතයේ පරාසයන් අනුව සුදුසුකම් ලත් ණයනිරාවරණයන් ශ්‍රේණිගත කරයි. ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත ගණනය කිරීම සඳහා භාවිතා කරන ඇපකරයේ වටිනාකමට ණය මුදලේ ක්‍රමාංකය පිරිවැය අනුපාත ලෙස ගණනය කෙරේ. නේවාසික උකස් ණය සඳහා ඇපකරයේ වටිනාකම වෘත්තීය තක්සේරුකරුවන් විසින් තීරණය කරනු ලබන පසු විකුණුම් වටිනාකමට පදනම් වේ.

දෙසැම්බර් 31 දිනට	2021		2020	
	රු. '000	සංයුතිය %	රු. '000	සංයුතිය %
ණය වටිනාකම් අනුපාතය				
50% ට අඩු	54,180,362	76.78	52,367,885	76.97
51% - 70%	11,726,954	16.62	10,891,686	16.01
71% - 90%	4,199,135	5.95	4,309,988	6.34
91% - 100%	199,994	0.28	200,186	0.29
100% ට වැඩි	260,292	0.37	263,551	0.39
දළ එකතුව	70,566,736	100.00	68,033,295	100.00

##### ඇපකර සන්නකයේ තබා ගැනීමෙන් ලබාගත් වත්කම්

බැංකුව සිය සාමාන්‍ය ව්‍යාපාරයේදී ආපසු ලබාගත් දේපළ හෝ වෙනත් වත්කම් වලින් අරමුදල් අයකර ගැනීමට සිල්ලර කළඹ තුළ, සාමාන්‍ය වෙන්දේසියේදී හිඟ ණය පියවීමට බාහිර නියෝජිතයන් සම්බන්ධ කර ගනී. ඕනෑම අතිරික්ත මුදලින් ගනුදෙනුකරුවන්ට/බැඳීමකරුවන්ට ආපසු ලබාදෙනු ලැබේ. මෙම පරිච්ඡේදයේ ප්‍රතිඵලයක් ලෙස නීත්‍යානුකූල නැවත පවරා ගැනීමේ ක්‍රියාවලීන් යටතේ ඇති නේවාසික දේපළ ශේෂ පත්‍රයේ සටහන් පනවන අතර විකිණීම සඳහා තබා ඇති ජංගම නොවන වත්කම් ලෙස නොසලකයි.

#### 54.1.1. (ආ).2 නිමැවුම් හා ක්ෂේත්‍රය අනුව ණය අවදානම සංකේන්ද්‍රණය

ස්ථාපිත අවදානම් රුපිය රාමුව (එනම් තනි ණයගැනුම්කරු/කණ්ඩායම කර්මාන්ත අංශ, නම, සාන්ද්‍රණ සීමාව යනාදිය) තුළ විවිධ නිර්නායක යටතේ විවිධ සාන්ද්‍රණ සීමාවන් සැකසීමෙන් පිළිගත හැකි අවදානම් මට්ටමක් ඇති බව බැංකුව සහතික කරයි. විවිධාංගීකරණය අධීක්ෂණය පදනමක් මත පවත්වාගෙන යනු ලැබේ.

බැංකුව විසින් නිමැවුම් හා ක්ෂේත්‍රය අනුව ණය අවදානමෙහි සංකේන්ද්‍රණය අධීක්ෂණය කරනු ලබයි. බැංකුවේ ණය කළඹෙහි (ණය සහ අත්තිකාරම්) සංකේන්ද්‍රණ අවදානමෙහි විශ්ලේෂණයක් පහත දැක්වේ.

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.1 ණය අවදානම (සම්බන්ධයි)

54.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි)

54.1.1 (ආ) ණය කළඹ කළමනාකරණය (සම්බන්ධයි)  
නිමැවුම් අනුව සංකේන්ද්‍රණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ණය හා අත්තිකාරම්				
බදු කුලී හා ලැබීම්	-	-	276,606	521,293
උකස් ණය	52,193,260	42,398,950	52,195,389	42,437,557
කාර්ය මණ්ඩල ණය	13,348,092	11,330,749	13,641,981	11,479,896
කාලීන ණය				
කෙටිකාලීන	434,945	595,322	980,569	1,112,147
දිගුකාලීන	477,330,159	462,663,155	478,545,545	465,085,825
වෙනත්				
ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත්	-	-	-	-
රජයට ලබාදුන් ණය	2,075,000	2,075,000	2,075,000	2,075,000
ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ මිලදීගත් සුරැකුම්	5,530,553	6,723,807	4,334,138	5,692,995
දළ එකතුව	550,912,009	525,786,983	552,049,228	528,404,713

කර්මාන්ත අනුව සංකේන්ද්‍රණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021 රු. '000	2020 රු. '000	2021 රු. '000	2020 රු. '000
ණය හා අත්තිකාරම්				
කෘෂිකාර්මික හා ධීවර	32,357,760	33,067,190	32,802,339	33,728,060
නිෂ්පාදන	-	-	754,033	767,442
සංචාරක	65,237	63,691	132,859	162,693
ප්‍රවාහන	1,438,822	1,643,128	1,495,766	1,720,111
ඉදිකිරීම්/නිවාස	165,772,167	152,457,313	166,260,959	152,905,473
වෙළඳාම්	-	-	540,111	623,817
නව ආර්ථික	-	-	36,459	40,889
වෙනත්				
මූල්‍ය හා ව්‍යාපාරික සේවා	3,856,637	8,540,220	3,461,528	8,775,528
යටිතල පහසුකම්	62,602,215	96,579,186	62,711,714	96,742,844
විදුලිබල හා බලශක්ති	11,906,155	15,963,463	11,906,155	15,963,463
අධ්‍යාපන	9,369,970	9,071,736	9,378,569	9,084,023
පුද්ගලික/උකස්/වෙනත්	263,543,047	208,401,056	262,568,737	207,890,370
දළ එකතුව	550,912,009	525,786,983	552,049,228	528,404,713

අතිරේක  
කොටුතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ  
සාකච්ඡා සහ  
කළමනාකරණ  
විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම්  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)


54.1 ණය අවදානම (සම්බන්ධයි)

54.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි)

54.1.1 (අ) ණය කළඹ කළමනාකරණය (සම්බන්ධයි)

ප්‍රස්ථාරය 79

ණය හා අන්තිකාරම් ක්ෂේත්‍රය අනුව වර්ගීකරණය - බැංකුව



54.1.1 (අ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් (ගෙවියයුතු දිනය පසුව) ණය ගුණාත්මකතාව - බැංකුව

2021 දෙසැම්බර් 31 දිනට	සටහන	ගෙවීමට නියමිත දින ඉකුත් නොවූ හා හානිකරණය වී නොමැති රු. '000	ගෙවීමට නියමිත දින ඉකුත්වූ නමුත් හානිකරණය වී නොමැති රු. '000	කේවල හානිකරණය රු. '000	එකතුව රු. '000
<b>වත්කම්</b>					
මුදල් හා මුදල් සමානයන් (දළ)*	16	7,656,263	-	-	7,656,263
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-
බැංකුවල තැන්පතු (දළ)*	18	7,122,376	-	-	7,122,376
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	-	-
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්					
- සාධාරණ අගයට ගණනය කළ	20	19,572,933	-	-	19,572,933
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්					
- ණය හා අන්තිකාරම් (දළ)*	21	490,582,034	58,292,713	2,037,262	550,912,009
- ණය හා වෙනත් උපකරණ (දළ)*	22	936,735,215	-	-	936,735,215
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	13,817,594	-	-	13,817,594
<b>එකතුව</b>		<b>1,475,486,415</b>	<b>58,292,713</b>	<b>2,037,262</b>	<b>1,535,816,390</b>

\* හානිකරණය සඳහා සාමූහිකව අගයා ඇත.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වාර්තා කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.1 ණය අවදානම (සම්බන්ධයි)

54.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි)

54.1.1 (අ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් (ගෙවියයුතු දිනය පසු වූ) ණය ගුණාත්මකතාව - බැංකුව (සම්බන්ධයි)

ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය වී නොමැති (උදා. එක් දිනක් හෝ ඊට වැඩි දින සඳහා හිඟ මුදල් සහිත) ණය, මූල්‍ය වත්කම් පත්ති අනුව විශ්ලේෂණය.

2021 දෙසැම්බර් 31 දිනට	ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය නොවූ				එකතුව රු. '000
	දින 1 - 30 අතර රු. '000	දින 31 - 60 අතර රු. '000	දින 61 - 90 අතර රු. '000	දින 90ට වැඩි රු. '000	
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (දළ)*	35,621,785	5,369,083	1,484,972	15,816,872	58,292,713
	61%	9%	3%	27%	100%

එක් දිනක් හෝ ඊට වැඩි දින සඳහා හිඟ මුදල් සහිත පහසුකම්, ගෙවීමට නියමිත දින ඉකුත් වූ, යැයි සලකනු ලැබේ.

2021 දෙසැම්බර් 31 දිනට	ගෙවීමට නියමිත දින ඉකුත් නොවූ හා හානිකරණය වී නොමැති රු. '000	ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය වී නොමැති රු. '000	කේවල හානිකරණය රු. '000	එකතුව රු. '000
වත්කම්	සටහන			
මුදල් හා මුදල් සමානයන් (දළ)*	16	6,492,060	-	6,492,060
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-
බැංකුවල තැන්පතු (දළ)*	18	13,255,210	-	13,255,210
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	19,897	-	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කළ	20	11,221,746	-	11,221,746
- සාධාරණ අගයට නම් කළ		-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්				
- ණය හා අත්තිකාරම් (දළ)*	21	457,987,540	65,759,758	525,786,983
- ණය හා වෙනත් උපකරණ (දළ)*	22	754,336,347	-	754,336,347
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	15,271,822	-	15,271,822
එකතුව		1,258,584,621	65,759,758	1,326,384,064

\* හානිකරණය සඳහා සාමූහිකව අගයා ඇත.

ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය වී නොමැති (උදා. එක් දිනක් හෝ ඊට වැඩි දින සඳහා හිඟ මුදල් සහිත) ණය, මූල්‍ය වත්කම් පත්ති අනුව විශ්ලේෂණය

2021 දෙසැම්බර් 31 දිනට	ගෙවීමට නියමිත දින ඉකුත් වූ නමුත් හානිකරණය නොවූ				එකතුව රු. '000
	දින 1 - 30 අතර රු. '000	දින 31 - 60 අතර රු. '000	දින 61 - 90 අතර රු. '000	දින 90ට වැඩි රු. '000	
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම් (දළ)*	40,083,253	9,333,643	1,441,421	14,901,441	65,759,758
	61%	14%	2%	23%	100%

එක් දිනක් හෝ ඊට වැඩි දින සඳහා හිඟ මුදල් සහිත පහසුකම්, ගෙවීමට නියමිත දින ඉකුත් වූ, යැයි සලකනු ලැබේ.

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.1 ණය අවදානම (සම්බන්ධයි)

54.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි)

54.1.1 (අ) මූල්‍ය වත්කම් කාණ්ඩ වශයෙන් ණය ගුණාත්මකතාව- අදියර වශයෙන් - බැංකුව

2021 දෙසැම්බර් 31 දිනට	සටහන	ක්‍රමයෙන් පිරිවැය					හානිකරණ ප්‍රතිපාදන				
		අපේක්ෂිත ණය අලාභ සඳහා යටත් නොවන සටහන රු. '000	1 අදියර රු. '000	2 අදියර රු. '000	3 අදියර රු. '000	එකතුව රු. '000	1 අදියර රු. '000	2 අදියර රු. '000	3 අදියර රු. '000	එකතුව රු. '000	මූල්‍ය තත්ත්වය අනුව රු. '000
වත්කම්											
මුදල් හා මුදල්වලට සමානයන්	16	3,792,012	3,864,251	-	-	7,656,263	225	-	-	225	7,656,038
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-	-	-	-	-	-	-
බැංකුවල තැන්පතු	18	-	7,122,376	-	-	7,122,376	1,678	-	-	1,678	7,120,698
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	-	-	-	-	-	-	-	-
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20	-	-	-	-	-	-	-	-	-	-
- සාධාරණ අගයට ගණනය කළ		19,572,933	-	-	-	19,572,933	-	-	-	-	19,572,933
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්											
- ණය හා අත්තිකාරම්	21	33,230,530	475,181,540	22,500,946	19,998,993	550,912,009	3,515,327	2,150,965	6,303,928	11,970,220	538,941,789
- ණය හා වෙනත් උපකරණ	22	793,113,019	128,732,343	14,889,853	-	936,735,215	529	1,384,634	-	1,385,163	935,350,052
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	13,817,594	-	-	-	13,817,594	-	-	-	-	13,817,594
එකතුව		863,526,089	615,059,075	37,532,313	19,698,913	1,535,816,390	3,517,759	3,535,599	6,303,928	13,357,286	1,522,459,104

\* 2021 වර්ෂය සඳහා වන අදියර 1 ණය සඳහා රු.මි. 74,466.4 ක භාණ්ඩාගාර ඇපකර ණය ඇතුළත් වන අතර එවැනි ණය සඳහා අදාළ LGD ශුන්‍ය වන බැවින් කිසිදු හානියක් ප්‍රතිපාදන ගණනය නොකෙරේ.

2020 දෙසැම්බර් 31 දිනට	සටහන	ක්‍රමයෙන් පිරිවැය					හානිකරණ ප්‍රතිපාදන				
		අපේක්ෂිත ණය අලාභ සඳහා යටත් නොවන සටහන රු. '000	1 අදියර රු. '000	2 අදියර රු. '000	3 අදියර රු. '000	එකතුව රු. '000	1 අදියර රු. '000	2 අදියර රු. '000	3 අදියර රු. '000	එකතුව රු. '000	මූල්‍ය තත්ත්වය අනුව රු. '000
වත්කම්											
මුදල් හා මුදල්වලට සමානයන්	16	2,025,658	4,466,402	-	-	6,492,060	97	-	-	97	6,491,963
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-	-	-	-	-	-	-
බැංකුවල තැන්පතු	18	-	13,255,210	-	-	13,255,210	1,711	-	-	1,711	13,253,499
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	19,897	-	-	-	19,897	-	-	-	-	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20	-	-	-	-	-	-	-	-	-	-
- සාධාරණ අගයට ගණනය කළ		11,221,746	-	-	-	11,221,746	-	-	-	-	11,221,746
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්											
- ණය හා අත්තිකාරම්	21	34,409,823	453,892,412	20,543,620	16,941,127	525,786,983	2,948,093	897,811	5,145,919	8,991,823	516,795,160
- ණය හා වෙනත් උපකරණ	22	714,978,285	36,849,873	2,508,188	-	754,336,347	101,313	1,690	-	103,002	754,233,344
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	15,271,822	-	-	-	15,271,822	-	-	-	-	15,271,822
එකතුව		777,927,231	508,463,898	23,051,809	16,941,127	1,326,384,064	3,051,214	899,501	5,145,919	9,096,633	1,317,287,431

\* 2020 වර්ෂය සඳහා වන අදියර 1 ණය සඳහා රු.මි. 105,749.8 ක භාණ්ඩාගාර ඇපකර ණය ඇතුළත් වන අතර එවැනි ණය සඳහා අදාළ LGD ශුන්‍ය වන බැවින් කිසිදු හානියක් ප්‍රතිපාදන ගණනය නොකෙරේ.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
සහ සාකච්ඡා සහ විශ්ලේෂණය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.1 ණය අවදානම (සම්බන්ධයි)

54.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි)

54.1.1 (ඉ) ප්‍රතිපාර්ශවීය/ණය ගැණුම්කරුගේ ශ්‍රේණිගත කිරීම අනුව ණයවල ගුණාත්මකභාවය - 2021

ශ්‍රේණිගත කිරීම්	බැංකුවල ඇති මුදල්			බැංකුවල ඇති තැන්පතු		
	නිරාවරණයවීම්	අපේක්ෂිත ණය පාඩු සඳහා ප්‍රතිපාදන	අපේක්ෂිත ණය පාඩු සඳහා ආවරණය %	නිරාවරණයවීම්	අපේක්ෂිත ණය පාඩු සඳහා ප්‍රතිපාදන	අපේක්ෂිත ණය පාඩු සඳහා ආවරණය %
	රු. '000	රු. '000	%	රු. '000	රු. '000	%
AAA	447,985.67	3.00	0.001	-	-	-
AA+	10,219.75	0.06	0.001	-	-	-
AA	-	-	-	-	-	-
AA-	3,119,382.26	167.04	0.005	3,381,607.96	175.51	0.005
A+	62,907.56	3.51	0.006	1,403,030.16	139.28	0.010
A	71,268.05	11.82	0.017	1,770,964.93	250.40	0.014
A-	5,622.24	0.56	0.010	-	-	-
BBB+	117,823.66	20.76	0	-	-	-
BBB	23,971.43	11.24	0.047	-	-	-
BBB-	-	-	-	566,772.72	1,112.48	0.196
BB+	5,070.20	7.21	0.142	-	-	-
BB	-	-	-	-	-	-
BB-	-	-	-	-	-	-
B+	-	-	-	-	-	-
B	-	-	-	-	-	-
B-	-	-	-	-	-	-
CCC	-	-	-	-	-	-
CC	-	-	-	-	-	-
DDD	-	-	-	-	-	-
D	-	-	-	-	-	-
ශ්‍රේණිගත නොකළ	-	-	-	-	-	-
	3,864,250.84	225.19	0.006	7,122,375.77	1,677.67	0.024

සටහන

- ඉහත ශ්‍රේණිගත කිරීම් පදනම් කරගත් විශ්ලේෂණයන් සඳහා තනි තනිව සහ සාමූහිකව තක්සේරු කරන ලද ආයතනික ණය සලකා බලනු ලැබේ.
- ශ්‍රේණිගත කිරීම් ලබාගත නොහැකි දේශසීමා ආයතනික ණය සඳහා රටේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් භාවිතා කර ඇත.
- ඇ.එ.ජ. ඩොලර් ණය සහ ආයෝජනය සඳහා, LGD 20% ක් ලෙස සලකනු ලබන අතර ස්වෛරී ශ්‍රේණිගත කිරීම් සඳහා අදාළ වන PD භාවිතා වේ.
- රාජ්‍ය හිමිකාරී ව්‍යවසායන් සඳහා SOE ලබාදී ඇති රුපියල් ණය, AAA ශ්‍රේණිගත කිරීම් ව්‍යවසායන් ලෙස සැලකේ.
- භාණ්ඩාගාර ඇපකර ණය සහ ණයකර සඳහා ECL ගණනය කිරීම් සඳහා ඉහත LGD යොදන ලදී.

ණය හා අත්තිකාරම්			ණය හා වෙනත් උපකරණ		
නිරාවරණයවීම්	අපේක්ෂිත ණය පාඩු සඳහා ප්‍රතිපාදන ආවරණය	අපේක්ෂිත ණය පාඩු සඳහා ආවරණය %	නිරාවරණයවීම්	අපේක්ෂිත ණය පාඩු සඳහා ප්‍රතිපාදන ආවරණය	අපේක්ෂිත ණය පාඩු සඳහා ආවරණය %
රු. '000	රු. '000		රු. '000	රු. '000	
84,103,393.15	94.07	0.000	126,305,333.66	-	-
440,809.31	-	-	-	-	-
-	-	-	-	-	-
15,950,689.38	498.60	0.003	-	-	-
-	-	-	1,481,950.36	252.04	0.017
-	-	-	1,435,350.07	261.13	0.018
-	-	-	-	-	-
4,846,445.92	3,536.19	0.073	126,311.24	76.75	0.061
253,310.95	275.73	0.109	107,446.58	117.95	0.110
1,634,440.99	3,158.06	0.193	-	-	-
332,000.00	1,101.59	0.332	-	-	-
-	-	-	-	-	-
-	-	-	-	-	-
492,796.37	4,097.24	0.831	-	-	-
-	-	-	-	-	-
1,806,750.00	354,502.25	19.621	-	-	-
-	-	-	-	-	-
151,756.36	151,756.36	100.000	14,165,803.71	1,384,454.71	9.773
-	-	-	-	-	-
-	-	-	-	-	-
78,755.42	78,755.42	100.000	-	-	-
110,091,147.84	597,775.53	0.543	143,622,195.62	1,385,162.59	0.964

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.1 ණය අවදානම (සම්බන්ධයි)

54.1.1 ණය ගුණාත්මකතා විශ්ලේෂණය (සම්බන්ධයි)

54.1.1. (ඉ) ප්‍රතිපාර්ශ්වීය/ ණය ගැඹුම්කරුගේ ශ්‍රේණිගත කිරීම අනුව ණයවල ගුණාත්මකභාවය - 2020

ශ්‍රේණිගත කිරීම්	බැංකුවල ඇති මුදල්			බැංකුවල ඇති තැන්පතු		
	නිරාවරණයවීම්	අපේක්ෂිත ණය පාඩු සඳහා ප්‍රතිපාදන	අපේක්ෂිත ණය පාඩු සඳහා ආවරණය	නිරාවරණයවීම්	අපේක්ෂිත ණය පාඩු සඳහා ප්‍රතිපාදන	අපේක්ෂිත ණය පාඩු සඳහා ආවරණය
	රු. '000	රු. '000	%	රු. '000	රු. '000	%
AAA	2,188.77	0.01	0.001	-	-	-
AA+	4,152,900.96	49.74	0.001	7,999,540.08	93.14	0.001
AA	-	-	-	-	-	-
AA-	6,554.07	0.28	0.004	-	-	-
A+	61,284.81	4.51	0.007	1,935,752.57	172.86	0.009
A	183,636.07	18.27	0.010	2,764,816.26	462.11	0.017
A-	7,161.48	1.22	0.017	-	-	-
BBB+	-	-	-	-	-	-
BBB	38,922.10	13.93	0.036	-	-	-
BBB-	7,120.62	3.63	0.051	555,100.36	982.44	0.177
BB+	6,633.20	5.87	0.088	-	-	-
BB	-	-	-	-	-	-
BB-	-	-	-	-	-	-
B+	-	-	-	-	-	-
B	-	-	-	-	-	-
B-	-	-	-	-	-	-
CCC	-	-	-	-	-	-
DDD	-	-	-	-	-	-
D	-	-	-	-	-	-
ශ්‍රේණිගත නොකළ	-	-	-	-	-	-
	4,466,402.08	97.46	0.002	13,255,209.26	1,710.55	0.013

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව



ණය හා අත්තිකාරම්			ණය හා වෙනත් උපකරණ		
නිරාවරණයවීම්	අලේඛිත ණය පාඩු සඳහා ප්‍රතිපාදන රු. '000	අලේඛිත ණය පාඩු සඳහා ආවරණය %	නිරාවරණයවීම්	අලේඛිත ණය පාඩු සඳහා ප්‍රතිපාදන රු. '000	අලේඛිත ණය පාඩු සඳහා ආවරණය %
රු. '000	රු. '000	%	රු. '000	රු. '000	%
110,270,952.48	85.39	0.000	28,045,383.84	-	-
21,196,403.06	221.82	0.001	-	-	-
-	-	-	-	-	-
-	-	-	-	-	-
5,189,468.49	449.05	0.009	1,271,538.63	222.66	0.018
-	-	-	5,716,114.12	1,237.09	0.022
2,661,321.37	1,492.35	0.056	-	-	-
802,975.64	1,538.81	0.192	17,523.01	9.49	0.054
1,337,513.66	1,321.65	0.099	265,505.32	261.12	0.098
5,415,242.81	9,258.72	0.171	91,413.06	154.28	0.169
1,666,065.54	3,822.70	0.229	-	-	-
-	-	-	-	-	-
-	-	-	-	-	-
152,087.78	22,425.66	14.745	57,126.20	784.27	1.373
-	-	-	-	-	-
-	-	-	-	-	-
5,384,600.61	292,273.61	5.428	3,893,457.55	100,333.37	2.577
-	-	-	-	-	-
-	-	-	-	-	-
74,881.22	46,538.17	62.149	-	-	-
154,151,512.66	379,427.93	0.246	39,358,061.73	103,002.27	0.262

අතිරේක තොරතුරු
මූල්‍ය වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
පූර්විකාව
→
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.1 ණය අවදානම (සම්බන්ධයි)

54.1 (ඊ) බැංකු ඇපකර, ණයවර ලිපි හා වෙනත් නොගෙවූ කැපවීම්

බැංකු ඇපකර

බැංකු ඇපකරයක් යනු ණය දෙන ආයතනයක ඇපකරයකි. බැංකු ඇපකරය ණය දෙන ආයතනය ණය ගැතියාගේ වගකීම් ඉටු කිරීමට බැඳී ඇති බව සහතික කරයි. වෙනත් වචනවලින් කිවහොත් ණයගැතියා වගකීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් බැංකුව එය ආවරණය කරයි.

ඉතිරිකිරීමේ ගිණුම් හෝ ස්ථාවර තැන්පතු වල 100% හෝ ඊට වැඩි මුදල් ඇතිනම් පමණක් සමූහය බැංකු ඇපකර නිකුත් කරයි. එබැවින් බැංකු ඇපකරය ණය අවදානමට නිරාවරණය නොවන අතර ECL වලට යටත් නොවේ.

ණයවර ලිපි

ණයවර ලිපියක් ලේඛනගත ණය හෝ බැංකුකරුවන්ගේ වාණිජ ණය හෝ භාර ගැනීමේ ලිපිය ලෙසද හැඳින්වෙන අතර එය ජාත්‍යන්තර වෙළඳාමේදී ණයට පුදුසු බැංකුවකින් භාණ්ඩ අපනයනකරුවෙකුට ආර්ථික ඇපකරයක් සැපයීම සඳහා භාවිතා කරන ගෙවීම් යාන්ත්‍රණයකි.

ඉතිරිකිරීමේ ගිණුම් හෝ ස්ථාවර තැන්පතු වල 100% හෝ ඊට වැඩි මුදල් ආපසු සමග කණ්ඩායම් නිකුත් කිරීමේ ණයවර ලිපිය. එබැවින් ණයවර ලිපිය ණය අවදානමට නිරාවරණය නොවන අතර ECL වලට යටත් නොවේ.

නොගෙවූ ණය බැඳීම්

නොගෙවූ බැඳීම් යන්නෙන් අදහස් කරන්නේ ණය දෙන්නා විසින් ණය ගැනුම්කරුට වක්‍රීය ණය පහසුකමක් හෝ ප්‍රමාද වූ දිනුම් ඇදීමේ පහසුකමක් යටතේ ලබාදීමට එකඟ වී ඇති ණය ගැනයි. ණය පහසුකමේ කොටසක් සහ අර්ධ වශයෙන් සලකා නොමැති ණය බැඳීම් සඳහා බැංකුව ELC ගණනය කරයි.

2021 දෙසැම්බර් 31 දිනට	නිරාවරණය					එකතුව
	අපේක්ෂිත ණය අලාභ සඳහා යටත් නොවන සටහන	අදියර 1	අදියර 2	අදියර 3		
බැංකු ඇපකර	48	452,690	-	-	-	452,690
ණයවර ලිපි	48	3,102,414	-	-	-	3,102,414
නොගෙවූ ණය බැඳීම්	48	-	7,549,190	18,379	4,116	7,571,686
එකතුව		3,555,104	7,549,190	18,379	4,116	11,126,790

2021 දෙසැම්බර් 31 දිනට	අපේක්ෂිත ණය පාඩු					එකතුව
	අපේක්ෂිත ණය අලාභ සඳහා යටත් නොවන සටහන	අදියර 1	අදියර 2	අදියර 3		
බැංකු ඇපකර	-	-	-	-	-	-
ණයවර ලිපි	-	-	-	-	-	-
නොගෙවූ ණය බැඳීම්	-	7,681	2,087	1,297	-	11,065
එකතුව	-	7,681	2,087	1,297	-	11,065

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ විවිධාකාරී නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## 54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

### 54.2 ද්‍රවශීලතා අවදානම

ශේෂපත්‍රය තුළ හෝ ඉන් පරිබාහිරව ගිවිසුම්ගත සහ අසම්භාව්‍ය මූල්‍ය බැඳීම් සඳහා ගෙවීම් සැලකිය යුතු අලාභයක් නොමැතිව ඉටු කිරීමට බැංකුවට ඇති නොහැකියාව ද්‍රවශීලතා අවදානම වේ.

#### 54.2.1 ද්‍රවශීලතා වත්කම් සංකේන්ද්‍රණය

සිය තැන්පතු වලින් 60%ක්, රාජ්‍ය සුදැකුම්පත් වල ආයෝජනය කිරීමට බැංකුවට පැවරී ඇති නියාමන අවශ්‍යතාව හේතුවෙන් ඉහළ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයක් පවත්වා ගැනීමට බැංකුවට සිදුවේ. ව්‍යවස්ථාපිත අවශ්‍යතාව වන 20%ට වඩා බෙහෙවින් වැඩි 69.1% ක ද්‍රවශීලතා අනුපාතයක් බැංකුව විසින් දැනට පවත්වාගෙන යනු ලබයි. බැංකුවේ සමස්ත ද්‍රවශීල වත්කම වෙතින් 96.5% ක් නියෝජනය වන්නේ රාජ්‍ය සුදැකුම්පත්වල කර ඇති ආයෝජනයන් මගිනි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2021 රු. '000	2020 රු. '000
ද්‍රවශීලතා වත්කම් අනුපාතය		
වර්ෂාවසානයට	59.6	69.1
ජූනි 30 දිනට	68.0	68.1
වර්ෂාරම්භයේදී	69.1	60.2

#### ද්‍රවශීලතා වත්කම් හා වගකීම් - බැංකුව

	අභ්‍යන්තර ව්‍යාපාරික ඒකක	
	2021 රු. '000	2020 රු. '000
ද්‍රවශීල වත්කම් එකතුව		
මුදල්	2,259,391	1,509,919
බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇති ශේෂයන්	13,744,633	17,538,920
ඉල්ලුම් තැන්පතු - ශ්‍රී ලංකා	245	112
ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ හෝ ඇපවන ලද භාණ්ඩාගාර බිල්පත් හා සුදැකුම්පත්	38,106,376	38,749,538
කොවිඩ්-19 හේතුවෙන් අතිවිශේෂ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යටතේ අවසර දී ඇති ද්‍රවශීල වත්කම් සහ භාණ්ඩ ලැබීම්	-	7,857,999
රැස් කිරීමේ ක්‍රියාවලියෙහි මුදල් අයිතම	162,451	209,699
එතෙර බැංකුවල ශේෂයන්	297,669	907,196
භාණ්ඩාගාර බැඳුම්කර	748,438,768	734,666,337
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	13,741,338	3,802,701
ද්‍රවශීල වත්කම් එකතුව (දෙසැම්බර් 31 දිනට ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම්හි දෛනික සාමාන්‍යය)	816,750,871	805,242,421
අවම ද්‍රවශීල වත්කම් අවශ්‍යතාවයට යටත්ව පදනම් වූ වගකීම් එකතුව	1,369,731,300	1,165,312,838
ද්‍රවශීල වත්කම් අනුපාතය	59.63	69.10

නියාමන වාර්තාකරණය අනුව විස්තර සපයා ඇත.

#### 54.2.2 කල්පිරීම තෙක් ඉතිරිව ඇති ගිවිසුම්ගත කාලසීමාව - බැංකුව සහ සමූහය

පිටු අංක 406 සිට 409 හි සටහන් අංක 55 මගින් හෙළිදරව් කිරීම් දක්වා ඇත.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.2 ද්‍රවශීලතා අවදානම (සම්බන්ධයි)

54.2.3 ඉදිරි අරමුදල් සැපයීමට අදාළ මූල්‍ය වත්කම්

ඉදිරි අරමුදල් සැපයීමට අදාළ බැංකුවේ පවතින මූල්‍ය වත්කම් පහතදක්වා ඇත.

2021 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව					සමූහය				
		බැඳීම සහිත		බැඳීම රහිත		එකතුව*	බැඳීම සහිත		බැඳීම රහිත		එකතුව*
		සුරැකුම් ලෙස ඇප තබන රු. '000	වෙනත් රු. '000	සුරැකුම් ලෙස ඉදිරිපත් කළහැකි රු. '000	වෙනත් රු. '000		සුරැකුම් ලෙස ඇප තබන රු. '000	වෙනත් රු. '000	සුරැකුම් ලෙස ඉදිරිපත් කළහැකි රු. '000	වෙනත් රු. '000	
මුදල් හා මුදල්වලට සමානයන්	16	-	-	7,656,263	-	7,656,263	-	-	7,721,757	-	7,721,757
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-	-	-	7	-	-	7
බැංකුවල කැන්පතු	18	-	-	7,122,376	-	7,122,376	-	-	9,329,865	-	9,329,865
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	-	-	-	-	-	-	-	-
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20	-	-	-	-	-	-	-	-	-	-
- සාධාරණ අගයට ගණනය කළ		-	-	19,572,933	-	19,572,933	20,622,579	-	19,769,573	-	40,392,152
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-	-	-	-	-
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වත්කම්		-	-	-	-	-	-	-	-	-	-
- ණය හා අත්තිකාරම්	21	-	-	550,912,009	-	550,912,009	-	-	552,049,228	-	552,049,228
- ණය හා වෙනත් උපකරණ	22	8,191,410	-	928,543,805	-	936,735,215	11,632,510	-	930,460,774	-	942,093,284
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	-	-	13,817,594	-	13,817,594	1,928,959	-	14,064,844	-	15,993,803
<b>එකතුව</b>		<b>8,191,410</b>	<b>-</b>	<b>1,527,624,979</b>	<b>-</b>	<b>1,535,816,390</b>	<b>34,184,047</b>	<b>7</b>	<b>1,533,396,042</b>	<b>-</b>	<b>1,567,580,096</b>

2020 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව					සමූහය				
		බැඳීම සහිත		බැඳීම රහිත		එකතුව*	බැඳීම සහිත		බැඳීම රහිත		එකතුව*
		සුරැකුම් ලෙස ඇප තබන රු. '000	වෙනත් රු. '000	සුරැකුම් ලෙස ඉදිරිපත් කළහැකි රු. '000	වෙනත් රු. '000		සුරැකුම් ලෙස ඇප තබන රු. '000	වෙනත් රු. '000	සුරැකුම් ලෙස ඉදිරිපත් කළහැකි රු. '000	වෙනත් රු. '000	
මුදල් හා මුදල්වලට සමානයන්	16	-	-	6,492,060	-	6,492,060	-	-	6,598,693	-	6,598,693
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	-	-	-	6	-	-	6
බැංකුවල කැන්පතු	18	-	-	13,255,210	-	13,255,210	-	-	17,461,961	-	17,461,961
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	-	19,897	19,897	-	-	-	19,897	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20	-	-	-	-	-	-	-	-	-	-
- සාධාරණ අගයට ගණනය කළ		-	-	11,221,746	-	11,221,746	9,355,916	-	14,262,028	-	23,617,944
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-	-	-	-	-
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වත්කම්		-	-	-	-	-	-	-	-	-	-
- ණය හා අත්තිකාරම්	21	-	-	525,786,983	-	525,786,983	-	-	528,404,713	-	528,404,713
- ණය හා වෙනත් උපකරණ	22	13,119,100	-	741,217,247	-	754,336,347	16,989,266	-	741,880,402	-	758,869,668
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	-	-	15,271,822	-	15,271,822	524,981	-	15,534,860	-	16,059,841
<b>එකතුව</b>		<b>13,119,100</b>	<b>-</b>	<b>1,313,245,067</b>	<b>19,897</b>	<b>1,326,384,064</b>	<b>26,870,163</b>	<b>6</b>	<b>1,324,142,656</b>	<b>19,897</b>	<b>1,351,032,721</b>

\* හානිකරණ ප්‍රතිපාදනවලට පෙර අගයන් දක්වා ඇත.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරන්තර විවිධාකාරී නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## 54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

### 54.3 වෙළඳපොළ අවදානම

වෙළඳපොළ මිල ගණන්වල සංවලනයන් විශේෂයෙන් පොලී අනුපාතික වල, විදේශ විනිමය අනුපාතිකවල හා හිමිකම් කොටස් මිල ගණන්වල වෙනස්කම් හේතුකොට ගෙන බැංකුව කෙරෙහි බලපාන වෙළඳපොළ අවදානම ඇති වේ. ණය හා වෙළඳපොළ ද්‍රව්‍ය අවදානම ආදී වෙනත් මූල්‍ය අවදානම් මගින් වෙළඳපොළ අවදානම බොහෝ විට ව්‍යාජන වෙයි. ශේෂ පත්‍රයෙන් පරිබාහිර මෙන්ම ශේෂපත්‍රය තුළ වන සිදුවීම් මත මෙම අලාභ ඇති වීමේ අවදානම හටගනු ඇත.

### ජාතික ඉතිරිකිරීමේ බැංකුවට බලපාන වෙළඳපොළ අවදානම් ප්‍රභව

පහත සඳහන් ප්‍රභවයන් තුළින් බැංකුව වෙළඳපොළ අවදානමට නිරාවරණය වීම හට ගනී.

- භාණ්ඩාගාර සුරැකුම් කළඹ (රාජ්‍ය සුරැකුම් සහ අනුමැතිය ලත් වෙනත් ස්ථාවර ආදායම් සුරැකුම්පත්)
- ප්‍රති මිලදී ගැනීම් සහ ප්‍රති විකිණීමේ ගිවිසුම් යටතේ මිලදී ගැනීම් ගනුදෙනු
- විදේශ විනිමය හා සම්බන්ධ බැංකු මෙහෙයුම්
- හිමිකම් ආයෝජන
- ව්‍යුත්පන්න
- අනුපාතික සංවේදී වත්කම් - වගකීම් නොගැලපීම

### 54.3.1 වෙළඳපොළ අවදානම වෙළඳ හා වෙළඳ නොවන නිරාවරණයවීම්

ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නොවන සහ ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට වන මූල්‍ය වත්කම් හා වගකීම් වල වෙළඳපළ අවදානම පහත දැක්වා ඇත.

2021 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			සමූහය			
		ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණයවීම්	වෙළඳ නොවන නිරාවරණයවීම්	ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණයවීම්	වෙළඳ නොවන නිරාවරණයවීම්	
		රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	
<b>වෙළඳපළ අවදානමට යටත් වත්කම්</b>								
	මුදල් හා මුදල්වලට සමානයන්	16	7,656,038	-	7,656,038	7,721,532	-	7,721,532
	මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	7	-	7
	බැංකුවල තැන්පතු	18	7,120,698	-	7,120,698	9,323,663	-	9,323,663
	ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	-	-	-	-
	ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20						
	- සාධාරණ අගයට ගණනය කළ		19,572,933	19,572,933	-	40,392,152	40,392,152	-
	- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-
<b>ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්</b>								
	- ණය හා අත්තිකාරම්	21	538,941,789	-	538,941,789	538,600,866	-	538,600,866
	- ණය හා වෙනත් උපකරණ	22	935,350,052	-	935,350,052	940,536,328	-	940,536,328
	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	13,817,594	-	13,817,594	15,993,803	-	15,993,803
	<b>එකතුව</b>		<b>1,522,459,104</b>	<b>19,572,933</b>	<b>1,502,886,171</b>	<b>1,552,568,350</b>	<b>40,392,152</b>	<b>1,512,176,198</b>

\* භාතිකරණ ප්‍රතිපාදනවලට පසු අගයන් දක්වා ඇත.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි)

54.3.1 වෙළඳපොළ අවදානම වෙළඳ හා වෙළඳ නොවන නිරාවරණයවීම් (සම්බන්ධයි)

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ  
සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ නිර්මාණ  
විකල්පය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

	සටහන	බැංකුව			සමූහය		
		ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණයවීම්	වෙළඳ නොවන නිරාවරණයවීම්	ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණයවීම්	වෙළඳ නොවන නිරාවරණයවීම්
		රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
2021 දෙසැම්බර් 31 දිනට							
වෙළඳපළ අවදානමට යටත් වගකීම්							
බැංකුවලට ගෙවිය යුතු	32	7,686,553	-	7,686,553	10,470,191	-	10,470,191
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	33	-	-	-	-	-	-
ලාභ හෝ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	34	-	-	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්	35						
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු		1,428,467,385	-	1,428,467,385	1,426,724,704	-	1,426,724,704
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු		-	-	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු		7,719,532	-	7,719,532	27,087,920	-	27,087,920
බදු වගකීම්	36	1,292,139	-	1,292,139	1,333,623	-	1,333,623
නිකුත් කළ ණය සුරැකුම්පත්	37	37,529,017	-	37,529,017	37,618,575	-	37,618,575
එකතුව		1,482,694,626	-	1,482,694,626	1,503,235,012	-	1,503,235,012

	සටහන	බැංකුව			සමූහය		
		ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණයවීම්	වෙළඳ නොවන නිරාවරණයවීම්	ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණයවීම්	වෙළඳ නොවන නිරාවරණයවීම්
		රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
2020 දෙසැම්බර් 31 දිනට							
වෙළඳපළ අවදානමට යටත් වත්කම්							
මුදල් හා මුදල්වලට සමානයන්	16	6,491,963	-	6,491,963	6,598,595	-	6,598,595
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	-	-	-	6	-	6
බැංකුවල තැන්පතු	18	13,253,499	-	13,253,499	17,456,660	-	17,456,660
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	19,897	-	19,897	19,897	-	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20						
- සාධාරණ අගයට ගණනය කළ		11,221,746	11,221,746	-	23,617,944	23,617,944	-
- සාධාරණ අගයට නම් කළ		-	-	-	-	-	-
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වත්කම්							
- ණය හා අත්තිකාරම්	21	516,795,160	-	516,795,160	517,833,067	-	517,833,067
- ණය හා වෙනත් උපකරණ	22	754,233,344	-	754,233,344	758,594,934	-	758,594,934
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	15,271,822	-	15,271,822	16,059,841	-	16,059,841
එකතුව		1,317,287,431	11,221,746	1,306,065,685	1,340,180,943	23,617,944	1,316,562,999

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි)

54.3.1 වෙළඳපොළ අවදානම වෙළඳ හා වෙළඳ නොවන නිරාවරණයවීම් (සම්බන්ධයි)

2020 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			සමූහය			
		ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණයවීම්	වෙළඳ නොවන නිරාවරණයවීම්	ධාරණ අගය	වෙළඳාම් සඳහා නිරාවරණයවීම්	වෙළඳ නොවන නිරාවරණයවීම්	
		රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	
<b>වෙළඳපළ අවදානමට යටත් වගකීම්</b>								
	බැංකු වලට ගෙවිය යුතු	32	12,862,337	-	12,862,337	13,339,705	-	13,339,705
	ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	33	-	-	-	-	-	-
	ලාභ හෝ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	34	-	-	-	-	-	-
	ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වගකීම්	35	-	-	-	-	-	-
	- තැන්පත්කරුවන්ට ගෙවියයුතු		1,237,123,791	-	1,237,123,791	1,237,669,284	-	1,237,669,284
	- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු		-	-	-	-	-	-
	- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු		8,159,591	-	8,159,591	19,656,090	-	19,656,090
	බදු වගකීම්	36	1,274,713	-	1,274,713	1,320,877	-	1,320,877
	නිකුත් කළ ණය සුරැකුම්පත්	37	31,773,753	-	31,773,753	31,908,279	-	31,908,279
	<b>එකතුව</b>		<b>1,291,194,186</b>	<b>-</b>	<b>1,291,194,186</b>	<b>1,303,894,234</b>	<b>-</b>	<b>1,303,894,234</b>

\* හානිකරණ ප්‍රතිපාදනවලට පසු අගයන් දක්වා ඇත.

54.3.2 විදේශ විනිමය අවදානම

එක් ව්‍යවහාරික මුදල් ඒකකයක් තවත් ඒකකයකට හුවමාරුවීමේදී ඇති වන විනිමය අනුපාතික සංචලනය හේතුවකට ගෙන විදේශ විනිමය අනුපාතික අවදානම පැන නගින අතර බැංකුවේ ඉපයීම් හෝ හිමිකම් කෙරෙහි අහිතකර බලපෑමක් වෙත යොමුවිය හැකිය. විදේශ විනිමය අනුපාතිකයට බැංකුව නිරාවරණය වන අතර මූල්‍ය උපකරණයක අගය හෝ විදේශ වත්කම්වල ආයෝජන, විදේශ විනිමය අනුපාතිකවල වෙනස්වීම් හේතුවකට ගෙන උච්චාවචනය විය හැකිය.

ප්‍රවර්තන විදේශ විනිමය අනුපාතිකයෙහි ක්‍ෂයවීම් සඳහා 5%, 10% හා 15% ප්‍රකම්පන මට්ටම් අදාළ කර ගනිමින්, ශුද්ධ විවෘත තත්වයෙහි, විදේශ විනිමය බලපෑමෙහි විශ්ලේෂණය, ශුද්ධ විවෘත තත්වයෙහි, (NOP) එක් එක් මුදල් වර්ගය අනුව වන බලපෑම සහ ආදායම් ප්‍රකාශයෙහි බලපෑම, 2021 දෙසැම්බර් 31 දිනට පහත වගුවෙහි දක්වා ඇත.

	බැංකුව			
	2021		2020	
	ඇ.ඩො. '000	ශ්‍රී.ල.රු. '000	ඇ.ඩො. '000	ශ්‍රී.ල.රු. '000
<b>ශුද්ධ විවෘත තත්වය</b>	<b>2,259</b>	<b>453,560</b>	1,672	312,114

ආතති මට්ටම	ආදායම් ප්‍රකාශය මත බලපෑම		සංශෝධිත ආදායම් ප්‍රකාශය මත බලපෑම	
	රු. '000	රු. '000	රු. '000	රු. '000
විනිමය අනුපාත මත 5% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	<b>22,678</b>	<b>476,238</b>	15,606	327,720
විනිමය අනුපාත මත 10% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	<b>45,356</b>	<b>498,916</b>	31,211	343,325
විනිමය අනුපාත මත 15% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	<b>68,034</b>	<b>521,594</b>	46,817	358,931

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ විශ්ලේෂණය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්වෘත විනිමය අනුපාතිකය  
 කිරීමේදී ඇති වන විනිමය අනුපාතිකය  
 ප්‍රවර්තන  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි)

54.3.2 විදේශ විනිමය අවදානම (සම්බන්ධයි)

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ විධිමත් සහ අපරේ නිර්දේශ කිරීමේ ආකෘතිය

පුරවිකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

	බැංකුව			
	2021		2020	
	ජපාන යෙන් '000	ශ්‍රී.ල.රු. '000	ජපාන යෙන් '000	ශ්‍රී.ල.රු. '000
ශුද්ධ විවෘත තත්ත්වය	2,736	4,761	244	442

ආතති මට්ටම	ආදායම් ප්‍රකාශය මත බලපෑම රු. '000	සංශෝධිත රුපියල් තත්ත්වය රු. '000	ආදායම් ප්‍රකාශය මත බලපෑම රු. '000	සංශෝධිත රුපියල් තත්ත්වය රු. '000
විනිමය අනුපාත මත 5% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	238	4,999	22	464
විනිමය අනුපාත මත 10% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	476	5,237	44	486
විනිමය අනුපාත මත 15% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	714	5,475	66	508

	බැංකුව			
	2021		2020	
	ම.බු.ප. '000	ශ්‍රී.ල.රු. '000	ම.බු.ප. '000	ශ්‍රී.ල.රු. '000
ශුද්ධ විවෘත තත්ත්වය	298	80,753	567	144,178

ආතති මට්ටම	ආදායම් ප්‍රකාශය මත බලපෑම රු. '000	සංශෝධිත රුපියල් තත්ත්වය රු. '000	ආදායම් ප්‍රකාශය මත බලපෑම රු. '000	සංශෝධිත රුපියල් තත්ත්වය රු. '000
විනිමය අනුපාත මත 5% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	4,038	84,791	7,209	151,387
විනිමය අනුපාත මත 10% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	8,075	88,828	14,418	158,596
විනිමය අනුපාත මත 15% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	12,113	92,866	21,627	165,805

	බැංකුව			
	2021		2020	
	යුරෝ. '000	ශ්‍රී.ල.රු. '000	යුරෝ. '000	ශ්‍රී.ල.රු. '000
ශුද්ධ විවෘත තත්ත්වය	(193)	(44,148)	7,191	1,650,507

ආතති මට්ටම	ආදායම් ප්‍රකාශය මත බලපෑම රු. '000	සංශෝධිත රුපියල් තත්ත්වය රු. '000	ආදායම් ප්‍රකාශය මත බලපෑම රු. '000	සංශෝධිත රුපියල් තත්ත්වය රු. '000
විනිමය අනුපාත මත 5% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	(2,207)	(46,355)	82,525	1,733,032
විනිමය අනුපාත මත 10% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	(4,415)	(48,563)	165,051	1,815,558
විනිමය අනුපාත මත 15% ක ප්‍රකම්පන (රුපියල් ක්‍ෂයවීම්)	(6,622)	(50,770)	247,576	1,898,083



## 54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

### 54.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි)

#### 54.3.3 හිමිකම් අවදානම

කොටස් වෙළඳපොළ විචල්‍යයන් හේතුවෙන් පුද්ගලික ආයෝජන ක්‍ෂයවීමෙන් යම් පුද්ගලයෙකුට මුදල් අහිමි වීමේ අවදානම, හිමිකම් අවදානමයි.

හිමිකම් මත ආයෝජනයන්, සමස්ත වත්කම් වෙතින් 0.33% නියෝජනය කරන අතර, නිල ලැයිස්තුගත කළ හා නොකළ හිමිකම් කොටස් ආයෝජන ප්‍රතිශත පිළිවෙලින් 0.31% ක් හා 0.02% ක් බැගින් වේ. එහෙයින්, හිමිකම් අවදානමට බැංකුව විශාල වශයෙන් නිරාවරණය වීමක් නොමැත. කෙසේ වුවද, හිමිකම් ආයෝජන මත ප්‍රතිලාභ කෙරෙහි කොටස් වෙළඳපොළෙහි අහිතකර චලනයන් බලපාන ලදී. උපායමාර්ගික හේතු, ආර්ථික සංවර්ධනය හා වෙළඳපොළ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ හේතුකොට ගෙන නිල ලැයිස්තුගත නොකළ සමාගම්වල ආයෝජනය කරනු ලබයි.

බැංකුව විසින් මාසික, කාර්තුව සහ අවශ්‍යතා පදනම මත ,වෙළඳපොළට සලකුණු කර, ගණනය කිරීම් සිදු කරනු ලබන අතර, හිමිකම් මිල ගණන්වල වෙනස හේතුවෙන් ඇති වන බලපෑම හඳුනාගනු ලබයි.

හිමිකම් සඳහා ආයෝජනය කිරීමේ අවදානම පහත ආකාරවලින් සිදුවිය හැක.



#### හිමිකම් කොටස් මිල ප්‍රකම්පන

මතු දැක්වෙන වගුව (ආදායම් ප්‍රකාශයට සහ හිමිකම් කෙරෙහි) බලපෑම සංක්ෂිප්තව දැක්වෙයි.

	සටහන	බැංකුව සහ සමූහය					
		2021			2020		
		ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් රු. '000	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මනින ලද මූල්‍ය වත්කම් රු. '000	එකතුව රු. '000	ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් රු. '000	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට මනින ලද මූල්‍ය වත්කම් රු. '000	එකතුව රු. '000
දෙසැම්බර් 31 දිනට හිමිකම් සුරැකුම්වල වෙළඳ අගය	20 හා 23	<b>2,329,980</b>	<b>2,674,004</b>	<b>5,003,983</b>	1,675,748	2,514,374	4,190,122

ආතති මට්ටම	2021			2020		
	ලාභ/අලාභට බලපෑම රු. '000	වෙනත් විස්තීර්ණ ආදායමට බලපෑම රු. '000	හිමිකම් සඳහා බලපෑම රු. '000	ලාභ/අලාභට බලපෑම රු. '000	වෙනත් විස්තීර්ණ ආදායමට බලපෑම රු. '000	හිමිකම් සඳහා බලපෑම රු. '000
හිමිකම් මිල මත 5% ක ප්‍රකම්පන (ඉහළට)	116,499	133,700	250,199	83,787	125,719	209,506
හිමිකම් මිල මත 5% ක ප්‍රකම්පන (පහළට)	(116,499)	(133,700)	(250,199)	(83,787)	(125,719)	(209,506)
හිමිකම් මිල මත 10% ක ප්‍රකම්පන (ඉහළට)	232,998	267,400	500,398	167,575	251,437	419,012
හිමිකම් මිල මත 10% ක ප්‍රකම්පන (පහළට)	(232,998)	(267,400)	(500,398)	(167,575)	(251,437)	(419,012)
හිමිකම් මිල මත 15% ක ප්‍රකම්පන (ඉහළට)	349,497	401,101	750,598	251,362	377,156	628,518
හිමිකම් මිල මත 15% ක ප්‍රකම්පන (පහළට)	(349,497)	(401,101)	(750,598)	(251,362)	(377,156)	(628,518)
හිමිකම් මිල මත 20% ක ප්‍රකම්පන (ඉහළට)	465,996	534,801	1,000,797	335,150	502,875	838,024
හිමිකම් මිල මත 20% ක ප්‍රකම්පන (පහළට)	(465,996)	(534,801)	(1,000,797)	(335,150)	(502,875)	(838,024)

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකාරය  
 පූර්විකාව  
 පාත්‍රික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි)

54.3.3 හිමිකම් අවදානම (සම්බන්ධයි)



කෙළින් වශයෙන් හිමිකම් කොටස්වල ආයෝජනය

යම් ක්ෂේත්‍රයක් සමග ආශ්‍රිත අවදානම අවම කරනු පිණිස වෙළඳ කළඹෙහි විවිධාංගීකරණය පහත වගුව මගින් නිරූපිතය.

දෙසැම්බර් 31 දිනට	2021				2020			
	පිරිවැය රු. '000	මුළු පිරිවැයෙන් %ක් ලෙස	වෙළඳපළ අගය රු. '000	මුළු වෙළඳපළ අගයෙන් 1% ක් ලෙස	පිරිවැය රු. '000	මුළු පිරිවැයෙන් %ක් ලෙස	වෙළඳපළ අගය රු. '000	මුළු වෙළඳපළ අගයෙන් 1% ක් ලෙස
1. බැංකු	659,064	25.5	452,620	21.9	586,113	24.1	377,326	25.4
2. ප්‍රාග්ධන භාණ්ඩ	1,025,279	39.5	927,033	44.8	1,017,027	41.8	686,062	46.2
3. පාරිභෝගික සේවා	447,318	17.3	261,227	12.6	623,791	25.7	292,268	19.7
4. පාරිභෝගික භාණ්ඩ හා ඇඟලුම්	79,646	3.1	90,120	4.4	-	-	-	-
5. විවිධාංගීකරණය වූ මූල්‍ය	-	-	-	-	40,148	1.7	13,064	0.9
6. ආහාරපාන සහ දුම්කොළ	71,652	2.8	76,117	3.7	11,636	0.5	10,007	0.7
7. ද්‍රව්‍ය	163,514	6.3	156,810	7.6	-	-	-	-
8. රක්ෂණය	24,785	1.0	27,063	1.3	-	-	-	-
9. නිශ්චල දේපළ	-	-	-	-	23,777	1.0	13,586	0.9
10. විදුලි සංදේශ සේවා	81,332	3.1	40,748	1.9	81,332	3.3	46,356	3.1
11. උපයෝගීතා	35,977	1.4	37,776	1.8	46,066	1.9	46,987	3.1
<b>එකතුව</b>	<b>2,588,567</b>	<b>100.0</b>	<b>2,069,513</b>	<b>100.0</b>	<b>2,429,889</b>	<b>100.0</b>	<b>1,485,655</b>	<b>100.0</b>

ප්‍රස්ථාරය 80

ක්ෂේත්‍රය අනුව හිමිකම් කොටස් මත ආයෝජනයෙහි වෙළඳපොළ අගය - බැංකුව සහ සමූහය



	2021	2020
A - බැංකු	21.9%	25.4%
B - ප්‍රාග්ධන භාණ්ඩ	44.8%	46.2%
C - පාරිභෝගික සේවා	12.6%	19.7%
D - පාරිභෝගික භාණ්ඩ හා ඇඟලුම්	4.4%	0.0%
E - විවිධාංගීකරණය වූ මූල්‍ය	0.0%	0.9%
F - ආහාරපාන සහ දුම්කොළ	3.7%	0.7%
G - ද්‍රව්‍ය	7.6%	0.0%
H - රක්ෂණය	0.0%	0.0%
I - නිශ්චල දේපළ	1.3%	0.9%
J - විදුලි සංදේශ සේවා	2.0%	3.1%
K - උපයෝගීතා	1.8%	3.2%

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපාර වර්තමානම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## 54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

### 54.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි)

#### 54.3.4 පොලී අනුපාතික අවදානම

ඕනෑම පොලී අනුපාතික සම්බන්ධතාවයකදී හෝ ප්‍රතිලාභ වක්‍රයේ හැඩයේදී අනුපාතික දෙකක් අතර ව්‍යාප්තියේදී ආයෝජනයක වටිනාකම, පොලී අනුපාතික පූර්ණ මට්ටමේදී වෙනස්වීමේ අවදානම, පොලී අනුපාතික අවදානමයි. මුළු ශේෂ පත්‍ර වගකීම්වලින් 90.81% ක් නියෝජනය කරනු ලබන තැන්පතු, බැංකුවේ අරමුදල් සපයන ප්‍රධානතම ප්‍රභවයයි. මින් 22.64% ක් ඉතුරුම් තැන්පතුද 77.36% ක් ස්ථාවර තැන්පතුද නියෝජනය කරයි.

#### 54.3.4.1 පොලී අනුපාත අවදානමට නිරාවරණයවීම්

විවිධ පොලී අනුපාත සංසිද්ධීන්වලට බැංකුවේ මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම්වල සංවේදීතාව අධීක්ෂණය කිරීම තුළින් පොලී අනුපාතික පරතර සීමාවට එරෙහිව පොලී අනුපාතික අවදානම කළමනාකරණය පරිපූරණය කෙරෙයි.

වසර 01ට වඩා අඩු කල්පිරීමේ පරාසයන්හි නිරන්තර ලෙස රඳවාගන්නා අනෙකුත් සියලු විවලය සමගින් පොලී අනුපාතිකවල වෙනස්වීම් හේතුවෙන් වාර්තා කරනු ලබන දිනට බැංකුවේ ආදායම් ප්‍රකාශයෙහි සංවේදීතාව පහත සඳහන් වගුව මගින් නිරූපිතය.

#### ප්‍රක්ෂේපිත ශුද්ධ පොලී ආදායමෙහි සංවේදීතාව

	2021		2020	
	සමාන්තර වැඩිවීම රු. '000	සමාන්තර අඩුවීම රු. '000	සමාන්තර වැඩිවීම රු. '000	සමාන්තර අඩුවීම රු. '000
<b>ශුද්ධ පොලී ආදායම</b>				
මූලික අංකන 25 කින් වෙනස්වීම	(1,967,221)	1,967,221	(1,563,312)	1,563,312
මූලික අංකන 50 කින් වෙනස්වීම	(3,934,441)	3,934,441	(3,126,623)	3,126,623
මූලික අංකන 100 කින් වෙනස්වීම	(7,868,882)	7,868,882	(6,253,246)	6,253,246

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ  
සාකච්ඡා

කළමනාකරණ  
විශ්ලේෂණය

අපගේ නිරපාර වටිනාකම  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි)

54.3.4 පොලී අනුපාතික අවදානම (සම්බන්ධයි)

54.3.4.2 පොලී අනුපාතික අවදානම - සංවේදීතා විශ්ලේෂණය

2021 දෙසැම්බර් 31 දිනට බැංකුවේ පොලී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත.

	බැංකුව			
	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොලී උපයන වත්කම්	35,360,821	87,600,826	130,369,531	268,496,844
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම	1,131,867	2,992,885	5,465,008	7,287,261
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කළ	13,712	1,324,093	9,607,647	12,463,153
ක්‍රමක්‍ෂය පිරිවැයට මූල්‍ය වත්කම්				
ණය හා අත්තිකාරම්	13,549,376	31,967,078	53,533,598	120,894,899
- ණය හා වෙනත් උපකරණ	20,578,683	51,152,956	61,566,394	123,307,761
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	87,183	163,814	196,884	4,543,770
පොලී දරන වගකීම්	268,600,766	729,657,969	999,826,819	1,436,435,200
බැංකුවලට ගෙවිය යුතු	61,801	7,686,553	7,686,553	7,686,553
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වගකීම්				
- තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	263,555,459	714,764,733	984,844,753	1,406,364,098
- ණය සුරැකුමක් හිමියන්ට ගෙවිය යුතු	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවිය යුතු	4,983,505	6,991,992	6,993,485	7,719,532
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	214,690	302,027	14,665,017
ශුද්ධ අනුපාත සංවේදීතා වත්කම්/(වගකීම්)	(233,239,944)	(642,057,143)	(869,457,289)	(1,167,938,356)
පොලී අනුපාතික සංවේදීතා අනුපාත (%)	13	12	13	19

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ  
කළමනාකරණ සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම්  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි)

54.3.4 පොලී අනුපාතික අවදානම (සම්බන්ධයි)

54.3.4.2 පොලී අනුපාතික අවදානම - සංවේදීතා විශ්ලේෂණය (සම්බන්ධයි)

2021 දෙසැම්බර් 31 දිනට සමූහයේ පොලී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත.

	සමූහය			
	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොලී උපයන වත්කම්	36,913,026	88,944,126	139,090,459	280,633,832
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	2,066,260	3,178,718	8,848,881	9,545,179
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම් - සාධාරණ අගයට ගණනය කළ	269,867	2,092,557	13,522,480	22,670,724
ක්‍රමිකය පිරිවැයට මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම්	13,602,140	32,125,370	53,788,208	119,633,960
- ණය හා වෙනත් උපකරණ	20,860,892	51,303,612	62,586,215	123,956,933
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	113,868	243,869	344,675	4,827,035
පොලී දරණ වගකීම්	276,119,593	752,214,452	1,022,993,073	1,456,389,616
බැංකු වලට ගෙවිය යුතු	1,798,087	12,895,411	12,895,411	10,470,191
ක්‍රමිකය පිරිවැය මත මූල්‍ය වගකීම් - තැන්පත්කරුවන්ට ගෙවියයුතු	263,637,011	715,009,389	985,171,086	1,404,346,442
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	10,654,643	24,005,404	24,534,990	26,818,409
නිකුත් කළ ණය සුරැකුම්පත්	29,853	304,248	391,585	14,754,575
ශුද්ධ අනුපාත සංවේදීතා වත්කම්/(වගකීම්)	(239,206,567)	(663,270,326)	(883,902,614)	(1,175,755,784)
පොලී අනුපාතික සංවේදීතා අනුපාත (%)	13	12	14	19

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
සහ විශ්ලේෂණය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වාර්තා කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි)

54.3.4 පොලී අනුපාතික අවදානම (සම්බන්ධයි)

54.3.4.2 පොලී අනුපාතික අවදානම - සංවේදීතා විශ්ලේෂණය (සම්බන්ධයි)

2020 දෙසැම්බර් 31 දිනට බැංකුවේ පොලී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත.

	බැංකුව			
	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොලී උපයන වත්කම්	39,467,619	105,935,030	153,215,641	286,246,008
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	2,204,418	4,588,344	8,712,799	15,300,937
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කළ	13,712	108,491	4,067,029	4,067,029
ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වත්කම්				
- ණය හා අත්තිකාරම්	26,804,113	41,299,983	65,345,728	133,411,110
- ණය හා වෙනත් උපකරණ	10,363,460	59,799,166	73,439,812	131,816,658
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	81,916	139,045	1,650,274	1,650,274
පොලී දරණ වගකීම්	224,602,075	603,790,178	834,401,890	1,238,119,966
බැංකු වලට ගෙවිය යුතු	2,430,513	6,693,410	9,783,329	12,862,337
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	214,059,402	588,964,699	816,379,018	1,210,324,285
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	8,112,160	8,132,070	8,151,779	8,159,591
නිකුත් කළ ණය සුරැකුම්පත්	-	-	87,763	6,773,753
ශුද්ධ අනුපාත සංවේදීතා වත්කම් (වගකීම්)	(185,134,456)	(497,855,149)	(681,186,248)	(951,873,958)
පොලී අනුපාතික සංවේදීතා අනුපාත (%)	18	18	18	23

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ  
සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ නිර්මාණ විවිධාකාරී  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→

54. මූල්‍ය අවදානම් කළමනාකරණය (සම්බන්ධයි)

54.3 වෙළඳපොළ අවදානම (සම්බන්ධයි)

54.3.4 පොලී අනුපාතික අවදානම (සම්බන්ධයි)

54.3.4.2 පොලී අනුපාතික අවදානම - සංවේදීතා විශ්ලේෂණය (සම්බන්ධයි)

2020 දෙසැම්බර් 31 දිනට සමූහයේ පොලී අනුපාතික සංවේදී වාර්තාව පහත දක්වා ඇත.

	සමූහය			
	මාස 0 සිට 1 දක්වා රු. '000	මාස 0 සිට 3 දක්වා රු. '000	මාස 0 සිට 6 දක්වා රු. '000	මාස 0 සිට 12 දක්වා රු. '000
පොලී උපයන වත්කම්	42,510,444	114,315,188	164,353,595	299,847,885
බැංකු ශේෂයන් සහ තැන්පත් කිරීම්	3,231,949	6,957,136	12,168,612	19,336,015
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්				
- සාධාරණ අගයට ගණනය කළ	1,661,488	5,051,819	10,166,302	12,478,192
ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වත්කම්				
- ණය හා අත්තිකාරම්	26,813,821	41,329,107	65,449,180	132,620,086
- ණය හා වෙනත් උපකරණ	10,712,331	60,811,266	74,892,412	133,736,503
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	90,855	165,861	1,677,089	1,677,089
පොලී දරණ වගකීම්	228,424,642	615,257,881	846,770,175	1,250,369,964
බැංකු වලට ගෙවිය යුතු	3,052,256	8,558,640	11,648,559	13,339,705
ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	214,236,794	589,496,874	817,046,404	1,210,730,499
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	11,090,750	17,067,841	17,852,923	19,391,481
නිකුත් කළ ණය සුරැකුම්පත්	44,842	134,526	222,289	6,908,279
ශුද්ධ අනුපාත සංවේදීතා වත්කම් (වගකීම්)	(185,914,198)	(500,942,692)	(682,416,581)	(950,522,079)
පොලී අනුපාතික සංවේදීතා අනුපාත (%)	19	19	19	24

54.4 මෙහෙයුම් අවදානම

ප්‍රමාණවත් නොවන හෝ බිඳවැටීම් සහිත අභ්‍යන්තර ක්‍රියාවලීන්, පුද්ගලයින්, පද්ධති හෝ බාහිර සිදුවීම් නිසා අලාභ හටගැනීමේ අවදානම, මෙහෙයුම් අවදානම ලෙස බැංකු අධිකරණය පිළිබඳ බාසල් කමිටුව නිර්වචනය කරයි.

මෙහෙයුම් අවදානම් කළමනාකරණ ආකෘතිය

වඩාත් කාර්යක්ෂම, පාරදෘෂ්‍ය, ලාභදායී සහ තිරසාර ව්‍යාපාරික මෙහෙයුම් සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරී වන මෙහෙයුම් අවදානම් කළමනාකරණ ව්‍යුහයක් බැංකුව සතු වේ. මනා ව්‍යුහගත පාලනයක්, ප්‍රතිපත්තිමය ආකෘතිකයක් සහ අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් ඊට ඇතුළත්ය. අවදානම් කළමනාකරණ අංශයෙහි මෙහෙයුම් අවදානම් කළමනාකරණ ඒකකය මගින් බැංකුවේ මෙහෙයුම් අවදානම් පිළිබඳව අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

55 කල් පිරීමේ විශ්ලේෂණය

	බැංකුව					2021 දෙසැම්බර් 31 දිනට එකතුව රු. '000	2020 දෙසැම්බර් 31 දිනට එකතුව රු. '000
	මාස 3 දක්වා රු. '000	මාස 3 සිට 12 දක්වා රු. '000	වසර 1 සිට 3 දක්වා රු. '000	වසර 3 සිට 5 දක්වා රු. '000	වසර 5 කට වැඩි රු. '000		
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වත්කම් (පොලී සහිත වත්කම්)</b>							
මුදල් හා මුදල් සමානාත්‍ය	407,442	-	-	-	-	<b>407,442</b>	2,047,439
බැංකුවල ඇති තැන්පතු	2,585,443	4,294,376	240,879	-	-	<b>7,120,698</b>	13,253,499
<b>ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්</b>							
- සාධාරණ අගයට ගණනය කළ	1,324,093	11,139,060	724,619	3,084,713	970,467	<b>17,242,953</b>	9,545,998
- සාධාරණ අගයට නම් කළ	-	-	-	-	-	-	-
<b>ක්‍රමයෙන් පිරිවැයට මූල්‍ය වත්කම්</b>							
- ණය හා අන්තිකාරම්	31,967,078	88,927,821	130,317,896	91,273,942	196,455,052	<b>538,941,789</b>	516,795,160
- ණය හා වෙනත් උපකරණ	51,152,956	72,154,805	292,697,264	287,677,780	231,667,247	<b>935,350,052</b>	754,233,344
<b>වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්</b>							
	163,814	4,379,956	4,036,633	1,738,135	603,698	<b>10,922,236</b>	12,501,874
	87,600,826	180,896,018	428,017,292	383,774,570	429,696,464	<b>1,509,985,171</b>	1,308,377,314
<b>වෙනත් වත්කම් (පොලී රහිත වත්කම්)</b>							
මුදල් හා මුදල් සමානාත්‍ය	7,248,596	-	-	-	-	<b>7,248,596</b>	4,444,524
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-	19,897
<b>ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්</b>							
- සාධාරණ අගයට ගණනය කළ	582,495	1,747,485	-	-	-	<b>2,329,980</b>	1,675,748
<b>වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්</b>							
	-	-	-	-	2,895,357	<b>2,895,357</b>	2,769,948
පාලිත සමාගම්වල ආයෝජන	-	-	-	-	4,811,000	<b>4,811,000</b>	4,811,000
දේපල, පිරිසත සහ උපකරණ	-	-	-	-	15,045,618	<b>15,045,618</b>	15,315,772
භාවිතයට අයිතිය ඇති වත්කම්	82,095	229,245	440,893	237,171	216,512	<b>1,205,916</b>	1,226,183
දේපල ආයෝජන	-	-	-	-	-	-	-
කීර්තිනාමය හා අස්පාශය වත්කම්	-	-	-	-	816,058	<b>816,058</b>	687,961
විලම්බිත බදු වත්කම්	-	-	-	1,104,779	-	<b>1,104,779</b>	1,446,249
<b>වෙනත් වත්කම්</b>	<b>3,033,928</b>	<b>6,821,181</b>	<b>9,902,867</b>	<b>8,009,244</b>	<b>5,888,052</b>	<b>33,655,272</b>	23,033,780
	10,947,114	8,797,911	10,343,760	9,351,194	29,672,598	<b>69,112,577</b>	55,431,062
<b>මුළු වත්කම්</b>	<b>98,547,940</b>	<b>189,693,929</b>	<b>438,361,052</b>	<b>393,125,764</b>	<b>459,369,062</b>	<b>1,579,097,748</b>	1,363,808,376

අතිරේක තොරතුරු | මූල්‍ය වාර්තා | වාර්ෂික වාර්තාව 2021 | ජාතික ඉතිරිකිරීමේ බැංකුව



55. කල් පිරීමේ විශ්ලේෂණය (සම්බන්ධයි)

	බැංකුව					2021 දෙසැම්බර් 31 දිනට එකතුව රු. '000	2020 දෙසැම්බර් 31 දිනට එකතුව රු. '000
	මාස 3 දක්වා රු. '000	මාස 3 සිට 12 දක්වා රු. '000	වසර 1 සිට 3 දක්වා රු. '000	වසර 3 සිට 5 දක්වා රු. '000	වසර 5 කට වැඩි රු. '000		
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වගකීම් (පොලී සහිත වගකීම්)</b>							
බැංකුවලට ගෙවිය යුතු	7,686,553	-	-	-	-	<b>7,686,553</b>	12,862,337
<b>ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්</b>							
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	714,764,733	691,599,364	16,737,209	5,366,078	-	<b>1,428,467,385</b>	1,237,123,791
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	6,991,992	727,541	-	-	-	<b>7,719,532</b>	8,159,591
නිකුත් කළ ණය සුරැකුම්පත්	214,690	14,450,327	-	17,864,000	5,000,000	<b>37,529,017</b>	31,773,753
	729,657,969	706,777,232	16,737,209	23,230,078	5,000,000	<b>1,481,402,487</b>	1,289,919,472
<b>වෙනත් වගකීම් (පොලී රහිත වගකීම්)</b>							
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-	-
කල්බදු වගකීම්	58,319	197,384	437,071	277,434	321,931	<b>1,292,139</b>	1,274,713
සේවාචසාන ප්‍රතිලාභ බැඳීම්	-	-	-	-	8,590,642	<b>8,590,642</b>	11,600,431
ප්‍රවර්තන බදු වගකීම්	-	4,596,190	-	-	-	<b>4,596,190</b>	612,239
විලම්බිත බදු වගකීම්	-	-	-	-	-	-	-
වෙනත් වගකීම්	4,127,513	2,122,451	774,672	11,713	163,683	<b>7,200,032</b>	5,983,870
පාලිත සමාගම්වලට ගෙවියයුතු	3,500	-	-	-	-	<b>3,500</b>	3,750
ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පවරන ලද ප්‍රාග්ධනය	-	-	-	-	9,400,000	<b>9,400,000</b>	9,400,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	5,174,249	<b>5,174,249</b>	4,068,268
රඳවාගත් ඉපයීම්	-	-	-	-	13,727,801	<b>13,727,801</b>	14,399,572
වෙනත් සංචිත	-	-	-	-	47,710,707	<b>47,710,707</b>	26,546,061
	4,189,332	6,916,025	1,211,743	289,147	85,089,013	<b>97,695,261</b>	73,888,904
<b>මුළු වගකීම්</b>	<b>733,847,301</b>	<b>713,693,257</b>	<b>17,948,952</b>	<b>23,519,225</b>	<b>90,089,013</b>	<b>1,579,097,748</b>	<b>1,363,808,376</b>

\* වට්ටම් රහිත මුදල් ප්‍රවාහ මත පදනම්ව ගිවිසුම්ගත කල්පිරීම්හි ඓක්‍යය නියෝජනය වේ.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

55. කල් පිරීමේ විශ්ලේෂණය (සම්බන්ධයි)

	සමූහය					2021 දෙසැම්බර් 31 දිනට එකතුව රු. '000	2020 දෙසැම්බර් 31 දිනට එකතුව රු. '000
	මාස 3 දක්වා රු. '000	මාස 3 සිට 12 දක්වා රු. '000	වසර 1 සිට 3 දක්වා රු. '000	වසර 3 සිට 5 දක්වා රු. '000	වසර 5 කට වැඩි රු. '000		
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වත්කම් (පොලී සහිත වත්කම්)</b>							
මුදල් හා මුදල් සමානයන්	462,395	-	-	-	-	<b>462,395</b>	2,138,439
බැංකුවල ඇති තැන්පතු	2,716,323	6,366,461	240,879	-	-	<b>9,323,663</b>	17,456,660
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්							
- සාධාරණ අගයට ගණනය කළ	2,092,557	20,578,167	7,021,165	7,391,678	978,606	<b>38,062,173</b>	21,942,196
ක්‍රමක්‍ෂය පිරිවැයට මූල්‍ය වත්කම්							
- ණය හා අන්තිකාරම්	30,417,187	89,216,773	130,688,481	91,505,329	196,773,096	<b>538,600,866</b>	517,833,067
- ණය හා වෙනත් උපකරණ	51,282,545	72,674,388	294,587,000	288,330,562	233,661,832	<b>940,536,328</b>	758,594,934
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	243,869	4,583,166	4,036,633	1,801,262	2,268,320	<b>12,933,250</b>	13,151,882
	87,214,876	193,418,956	436,574,158	389,028,831	433,681,854	<b>1,539,918,674</b>	1,331,117,178
<b>වෙනත් වත්කම් (පොලී රහිත වත්කම්)</b>							
මුදල් හා මුදල්වලට සමානයන්	7,259,136	-	-	-	-	<b>7,259,136</b>	4,460,156
මහ බැංකුව වෙතදැති ශේෂයන්	7	-	-	-	-	<b>7</b>	6
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	<b>-</b>	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්							
- සාධාරණ අගයට ගණනය කළ	582,495	1,747,485	-	-	-	<b>2,329,980</b>	1,675,748
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	-	-	165,196	-	2,895,357	<b>3,060,553</b>	2,907,959
පාලිත සමාගම්වල ආයෝජන	-	-	-	-	-	<b>-</b>	-
දේපල, පිරිසත සහ උපකරණ	-	-	-	-	15,949,505	<b>15,949,505</b>	16,197,837
භාවිතයට අයිතිය ඇති වත්කම්	83,467	233,361	448,798	244,438	234,073	<b>1,244,138</b>	1,271,525
දේපල ආයෝජන	-	-	-	-	210,577	<b>210,577</b>	237,077
කීර්තිනාමය හා අස්පෘශ්‍ය වත්කම්	-	-	669	-	820,752	<b>821,420</b>	694,160
විලම්බිත බදු වත්කම්	-	-	-	1,104,779	875	<b>1,105,654</b>	1,446,249
වෙනත් වත්කම්	3,102,117	6,963,064	9,918,802	8,025,040	5,896,729	<b>33,905,753</b>	23,192,936
	11,027,222	8,943,910	10,533,465	9,374,257	26,007,868	<b>65,886,724</b>	52,103,550
<b>මුළු වත්කම්</b>	<b>98,242,098</b>	<b>202,362,866</b>	<b>447,107,623</b>	<b>398,403,088</b>	<b>459,689,722</b>	<b>1,605,805,398</b>	<b>1,383,220,728</b>

අතිරේක  
තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ  
කළමනාකරණ සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම්  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

55. කල් පිරීමේ විශ්ලේෂණය (සම්බන්ධයි)

	සමූහය					2021 දෙසැම්බර් 31 දිනට එකතුව රු. '000	2020 දෙසැම්බර් 31 දිනට එකතුව රු. '000
	මාස 3 දක්වා රු. '000	මාස 3 සිට 12 දක්වා රු. '000	වසර 1 සිට 3 දක්වා රු. '000	වසර 3 සිට 5 දක්වා රු. '000	වසර 5 කට වැඩි රු. '000		
<b>කල් පිරීමේ ගිවිසුම් සහිත වගකීම් (පොලී සහිත වගකීම්)</b>							
බැංකුවලට ගෙවිය යුතු	10,470,191	-	-	-	-	10,470,191	13,339,705
<b>ක්‍රමයෙන් පිරිවැය මත මූල්‍ය වගකීම්</b>							
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	712,502,044	691,844,398	16,835,575	5,542,687	-	1,426,724,704	1,237,669,284
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	24,506,589	2,311,820	263,587	5,925	-	27,087,920	19,656,090
නිකුත් කළ ණය සුරැකුම්පත්	304,248	14,450,327	-	17,864,000	5,000,000	37,618,575	31,908,279
	747,783,071	708,606,545	17,099,162	23,412,612	5,000,000	1,501,901,390	1,302,573,358
<b>වෙනත් වගකීම් (පොලී රහිත වගකීම්)</b>							
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-	-
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-	-
කල්බදු වගකීම්	59,216	200,223	442,203	283,621	348,359	1,333,623	1,320,877
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	-	-	-	-	8,637,425	8,637,425	11,631,775
ප්‍රවර්තන බදු වගකීම්	-	4,914,918	-	-	-	4,914,918	1,189,133
විලම්බිත බදු වගකීම්	-	-	1,939	-	-	1,939	1,121
වෙනත් වගකීම්	4,151,365	2,228,344	807,820	185,207	194,155	7,566,892	6,538,643
පාලිත සමාගම්වලට ගෙවියයුතු	-	-	-	-	-	-	-
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	-	-	-	-	9,400,000	9,400,000	9,400,000
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	5,209,101	5,209,101	4,090,363
රඳවාගත් ඉපයීම්	-	-	-	-	17,918,992	17,918,992	18,601,588
වෙනත් සංචිත	-	-	-	-	48,921,120	48,921,120	27,873,870
	4,210,581	7,343,485	1,251,962	468,828	90,629,152	103,904,008	80,647,370
<b>මුළු වගකීම්</b>	<b>751,993,652</b>	<b>715,950,030</b>	<b>18,351,125</b>	<b>23,881,440</b>	<b>95,629,152</b>	<b>1,605,805,398</b>	<b>1,383,220,728</b>

\* වට්ටම් රහිත මුදල් ප්‍රවාහ මත පදනම්ව ගිවිසුම්ගත කල්පිරීම්හි ඓක්‍යය නියෝජනය වේ.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### 56 මූල්‍ය උපකරණවල සාධාරණ අගය

#### 56.1 සාධාරණ අගයට වාර්තා කළ මූල්‍ය උපකරණ

තක්සේරු තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් සාධාරණ අගයට වාර්තා කළ මූල්‍ය උපකරණ සඳහා සාධාරණ අගය තීරණය කරනු ලබන ආකාරය පිළිබඳව විස්තරයක් පහත දක්වා ඇත. වෙළඳපළ සහභාගිත්වය දරන්නෙකු විසින් එම උපකරණ ආගණනය කිරීමේදී කරනු ලබන උපකල්පන පිළිබඳ බැංකුවේ ඇස්තමේන්තුව ඒවායේ අන්තර්ගත වේ.

##### ව්‍යුත්පන්න

##### i. විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම

වෙළඳපළ ඒ හා සමාන ගිවිසුම් සඳහා අදාළ නිල ලැයිස්තුගත මිල ගණන් උපයෝගී කර ගනිමින් විනිමය ඉදිරි ගිවිසුම් මිලදී ගැනීම් බැංකුව විසින් වටිනාකම තක්සේරු කිරීමට ලක් කරයි.

##### ii. විදේශ විනිමය හුවමාරු ගිවිසුම් (SWAPS)

පවතින විදේශ විනිමය අනුපාතික හා විදේශ විනිමය ඉදිරි අනුපාතික ආදී විවිධ සාධක ඇතුළත් කරමින් තක්සේරුකරණ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් දරා සිටින ව්‍යුත්පන්න නිමැවුම් (විදේශ විනිමය හුවමාරු ගිවිසුම් (SWAPS)/ මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම්) තක්සේරු කර ඇත.

##### ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්

##### i. රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර

රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින් සමන්විත තක්සේරුකරණ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම් තක්සේරු කරනු ලබයි. නිරීක්ෂණය කළ හැකි දත්ත ඇතුළත් වට්ටම් කල මුදල් ප්‍රවාහ තක්සේරුකරණ ආකෘති භාවිතයෙන් බැංකුව විසින් සුරැකුම් තක්සේරු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ වෙළඳපොළ දත්ත සහ අතරමැදියන්ගේ ප්‍රකාශන, ප්‍රවර්තන පොලී අනුපාතික වලට අදාළ උපකල්පන මෙකී නිරීක්ෂණ දත්ත වලට අයත් වේ.

##### ii. හිමිකම් සුරැකුම්

සක්‍රීය වෙළඳපොළ තුළ එක හා සමාන සුරැකුම් සඳහා ඇති නිල ලැයිස්තුගත කළ අගයන් යොදා ගනිමින් බැංකුව විසින් හිමිකම් සුරැකුම් තක්සේරු කරනු ලබයි.

##### වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්

සක්‍රීය වෙළඳපොළ තුළ එක හා සමාන සුරැකුම් සඳහා ඇති නිල ලැයිස්තුගත කළ අගයන් යොදා ගනිමින් බැංකුව විසින් හිමිකම් සුරැකුම් තක්සේරු කරනු ලබයි. නිරීක්ෂණය කළ හැකි දත්ත මත පදනම් වූ තක්සේරුකරණ ආකෘතියක් යොදා ගනිමින් නිල ලැයිස්තුගත නොකළ හිමිකම් සුරැකුම් වල සාධාරණ අගය ගණනය කර ඇත.

#### 56.2 සාධාරණ අගය සහ සාධාරණ අගයේ ධුරාවලිය නිර්ණය කිරීම

තක්සේරුකරණ තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් මූල්‍ය උපකරණවල සාධාරණ අගය තීරණය කිරීමට හා හෙළිදරව් කිරීමට බැංකුව විසින් පහත සඳහන් ධුරාවලින් අනුගමනය කරයි.

- 1 මට්ටම සමාන උපකරණ සඳහා සක්‍රීය වෙළඳපොළක වෙළඳපොළ මිල ගණන් (ගැලපීම් නොකළ) උපුටා දක්වන යෙදවුම්.  
 පවතින විට ගනුදෙනු වියදම සඳහා කිසිම අඩුකිරීමකින් තොරව සමූහය විසින් සක්‍රීය මිල ගණන් හෝ අලෙවි නියෝජිත මිල ගණන් භාවිතා කරමින් උපකරණයක සාධාරණ වටිනාකම මනිනු ලබයි. වත්කම් හෝ වගකීම් සඳහා වන ගනුදෙනු අඛණ්ඩ පදනමක් මත මිල තොරතුරු සැපයීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාතයකින් සහ පරිමාවකින් සිදුවන්නේ නම් වෙළඳපොළක් ක්‍රියාකාරී ලෙස සලකනු ලැබේ.
- 2 මට්ටම සෘජුව (එනම් මිල ලෙස) හෝ වක්‍රව (එනම් මිලෙන් ව්‍යුත්පන්න වූ) නිරීක්ෂණය කළ හැකි 1 වන මට්ටම තුළ ඇතුළත් උධාන මිල හැර වෙනත් යෙදවුම් මෙම වර්ගයට භාවිතා කර ඇති අගය කරන ලද උපකරණ ඇතුළත් වේ.  
 (අ) සමාන උපකරණ සඳහා ක්‍රියාකාරී වෙළඳපොළවල මිල ගණන්  
 (ආ) අඩු ක්‍රියාකාරී ශැයි සැලකෙන වෙළඳපොළවල සමාන හෝ සමාන උපකරණ සඳහා මිල ගණන් හෝ  
 (ඇ) වෙළඳපොළ දත්ත වලින් සියලුම සැලකිය යුතු යෙදවුම් සෘජුව හෝ වක්‍රව නිරීක්ෂණය කළ හැකි වෙනත් තක්සේරු ක්‍රම

56. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි)

56.2 සාධාරණ අගය සහ සාධාරණ අගයේ ධුරාවලිය නිර්ණය කිරීම (සම්බන්ධයි)

3 මට්ටම නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම්

මෙම වර්ගය තක්සේරු තාක්ෂණයට නිරීක්ෂණය කළ හැකි දත්ත මත පදනම් නොවන යෙදවුම් ඇතුළත් වන සියලුම උපකරණ ඇතුළත් වන අතර නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් උපකරණයේ තක්සේරුව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

උපකරණ අතර වෙනස පිළිබිඹු කිරීම සඳහා සැලකිය යුතු නිරීක්ෂණය කළ නොහැකි ගැලපීම් හෝ උපකල්පන අවශ්‍ය වන සමාන උපකරණ වල උද්ධෘත මිල මත පදනම්ව අගය කරන උපකරණ මෙම කාණ්ඩයට ඇතුළත් වේ.

තක්සේරු ශිල්පීය ක්‍රමවලට ශුද්ධ වර්තමාන වටිනාකම සහ වට්ටම් සහිත මුදල් ප්‍රවාහ ආකෘති නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ මිල පවතින සමාන උපකරණ සමග සැසඳීම ඇතුළත් වේ. තක්සේරු ශිල්පීය ක්‍රමවල භාවිතා වන උපකල්පන සහ යෙදවුම් අතර අවදානම් රහිත සහ මිනුම් සලකුණු පොලී අනුපාත වට්ටම් අනුපත ඇස්තමේන්තු කිරීමේ අවදානම් වාරික බැඳුම්කර සහ කොටස් මිල විදේශ විනිමය අනුපාත, අපේක්ෂිත මිල විචල්‍යතා සහ නිවැරදි කිරීම් ඇතුළත් වේ.

සාධාරණ අගයේ ධුරාවලි මට්ටමින් සාධාරණ අගයට වාර්තා කර ඇති මූල්‍ය උපකරණවල විශ්ලේෂණයක් පහත වගුවෙන් පෙන්වනු ලබයි.

2021 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			
		මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>මූල්‍ය නොවන වත්කම්</b>					
දේපල, පිරිසිඳු සහ උපකරණ					
ඉඩම් සහ ගොඩනැගිලි	26	-	-	12,471,910	12,471,910
දේපල ආයෝජන	28	-	-	-	-
<b>සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය නොවන වත්කම්</b>		<b>-</b>	<b>-</b>	<b>12,471,910</b>	<b>12,471,910</b>
<b>මූල්‍ය වත්කම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ					
පොලී අනුපාත හුවමාරු ගිවිසුම් (SWAPS)	19	-	-	-	-
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර		17,242,954	-	-	17,242,954
හිමිකම් සුරැකුම්පත්		2,069,513	-	-	2,069,513
ඒකක භාර		260,466	-	-	260,466
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23				
වෙනත් ආයෝජන - රාජ්‍ය සුරැකුම්පත්		10,922,236	-	-	10,922,236
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත		2,674,004	-	-	2,674,004
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන		-	163,863	-	163,863
<b>සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්</b>		<b>33,169,173</b>	<b>163,863</b>	<b>-</b>	<b>33,333,036</b>
<b>සාධාරණ අගයට ගණනය කළ මුළු වත්කම්</b>		<b>33,169,173</b>	<b>163,863</b>	<b>12,471,910</b>	<b>45,804,946</b>

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්වචන වටිනාකම නිර්ණාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 → පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

56. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි)

56.2 සාධාරණ අගය සහ සාධාරණ අගයේ දූරාවලිය නිර්ණය කිරීම (සම්බන්ධයි)

2020 දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			
		මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>මූල්‍ය නොවන වත්කම්</b>					
දේපල, පිරිසත සහ උපකරණ					
ඉඩම් සහ ගොඩනැගිලි	26	-	-	12,427,043	12,427,043
දේපල ආයෝජන	28	-	-	-	-
<b>සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය නොවන වත්කම්</b>					
<b>මූල්‍ය වත්කම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ					
පොලී අනුපාත හුවමාරු ගිවිසුම් (SWAPS)	19	-	-	19,897	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර		9,545,998	-	-	9,545,998
හිමිකම් සුරැකුම්පත්		1,485,655	-	-	1,485,655
ඒකක භාර		190,093	-	-	190,093
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්					
වෙනත් ආයෝජන - රාජ්‍ය සුරැකුම්පත්	23	12,501,874	-	-	12,501,874
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත		2,514,374	-	-	2,514,374
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන		-	198,083	-	198,083
<b>සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්</b>					
<b>26,237,994</b>					
<b>සාධාරණ අගයට ගණනය කළ මුළු වත්කම්</b>					
<b>26,237,994</b>					
<b>198,083</b>					
<b>12,446,940</b>					
<b>38,883,017</b>					

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ විශ්ලේෂණය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්දේශ වටිනාකම් නිර්ණාණය කිරීමේ ආකෘතිය  
 පුරවිතාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

56. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි)

56.2 සාධාරණ අගය සහ සාධාරණ අගයේ දූරාවලිය නිර්ණය කිරීම (සම්බන්ධයි)

2021 දෙසැම්බර් 31 දිනට	සටහන	සමූහය			
		මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>මූල්‍ය නොවන වත්කම්</b>					
දේපල, පිරියත සහ උපකරණ					
ඉඩම් සහ ගොඩනැගිලි	26	-	-	13,339,223	13,339,223
දේපල ආයෝජන	28	-	-	210,577	210,577
<b>සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය නොවන වත්කම්</b>					
<b>මූල්‍ය වත්කම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ					
පොලී අනුපාත හුවමාරු ගිවිසුම් (SWAPS)	19	-	-	-	-
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20	-	-	-	-
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර		38,062,173	-	-	38,062,173
හිමිකම් සුරැකුම්පත්		2,069,513	-	-	2,069,513
ඒකක භාර		260,466	-	-	260,466
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්					
වෙනත් ආයෝජන - රාජ්‍ය සුරැකුම්පත්	23	12,931,250	-	-	12,931,250
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත		2,839,035	-	-	2,839,035
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන		-	163,863	-	163,863
<b>සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්</b>					
<b>සාධාරණ අගයට ගණනය කළ මුළු වත්කම්</b>					
		56,162,438	163,863	13,549,800	69,876,100

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්වාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

56. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි)

56.2 සාධාරණ අගය සහ සාධාරණ අගයේ දූරාවලිය නිර්ණය කිරීම (සම්බන්ධයි)

2020 දෙසැම්බර් 31 දිනට	සටහන	සමූහය			
		මට්ටම 1 රු. '000	මට්ටම 2 රු. '000	මට්ටම 3 රු. '000	එකතුව රු. '000
<b>මූල්‍ය නොවන වත්කම්</b>					
දේපල, පිරිසිදු සහ උපකරණ					
ඉඩම් සහ ගොඩනැගිලි	26	-	-	13,294,731	13,294,731
දේපල ආයෝජන	28	-	-	237,077	237,077
<b>සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය නොවන වත්කම්</b>					
<b>මූල්‍ය වත්කම්</b>					
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ					
පොලී අනුපාත හුවමාරු ගිවිසුම් (SWAPS)	19	-	-	19,897	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්	20				
රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර		21,638,390	-	-	21,638,390
හිමිකම් සුරැකුම්පත්		1,485,655	-	-	1,485,655
ඒකක භාර		493,899	-	-	493,899
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23				
වෙනත් ආයෝජන - රාජ්‍ය සුරැකුම්පත්		13,149,882	-	-	13,149,882
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත		2,652,221	-	-	2,652,221
හිමිකම් සුරැකුම්පත් - නිල ලැයිස්තුගත නොවන		-	198,083	-	198,083
<b>සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්</b>					
<b>සාධාරණ අගයට ගණනය කළ මුළු වත්කම්</b>					
		<b>39,420,047</b>	<b>198,083</b>	<b>19,897</b>	<b>39,638,027</b>
		<b>39,420,047</b>	<b>198,083</b>	<b>13,551,705</b>	<b>53,169,835</b>

56.3 සාධාරණ අගයේ මිනුම් දූරාවලියේ එක් එක් මට්ටම් අතර සංචලන සැසඳුම

බැංකුවට හා සමූහයට වසර තුළ දූරාවලියේ මට්ටම අතර වලනයන් නොමැත.

56.4 දේපල පිරිසිදු හා උපකරණ

දේපල පිරිසිදු හා උපකරණ

සාධාරණ වටිනාකම් දූරාවලියේ 3 වන මට්ටමේ ඉඩම් සහ ගොඩනැගිලි සඳහා ආරම්භක ශේෂයේ සිට අවසාන ශේෂය දක්වා ප්‍රතිසන්ධානය සටහන් 26(අ) සිට 26(ආ) දක්වා ඇත. පිටු අංක 327 සිට 330 දක්වා.

සාධාරණ වටිනාකම් දූරාවලියේ 3 වන මට්ටම ලෙස වර්ගීකරණය කර ඇති ඉඩම් සහ ගොඩනැගිලිවලට අදාළ ප්‍රත්‍යගණන සංචිත පිටු 264 සිට 267 දක්වා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයේ දක්වා ඇත.

ආයෝජන දේපල

සාධාරණ වටිනාකම් දූරාවලියේ 3 වන මට්ටමේ ආයෝජන දේපල සඳහා ආරම්භක ශේෂයේ සිට අවසන් ශේෂය දක්වා සැසඳුම 332 පිටුවේ 28 සටහනෙහි ඇත.

ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ

බැංකුවට හා සමූහය ව්‍යුත්පන්න උපකරණවල සාධාරණ වටිනාකම ගණනය කිරීම සඳහා සාධාරණ වටිනාකම් දූරාවලියේ 3 වන මට්ටම භාවිතා කරන අතර එම උපකරණ පිළිබඳ විස්තරය 305 හා 340 පිටු වල 19 සහ 33 සටහන්හි දක්වා ඇත.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



56. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි)

56.5 මූල්‍ය උපකරණවල සාධාරණ අගය

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			
		2021		2020	
		ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000
<b>මූල්‍ය වත්කම්</b>					
මුදල් හා මුදල්වලට සමානයන්	16	7,656,038	7,656,038	6,491,963	6,491,963
මහ බැංකුව වෙනුකි ශේෂයන්	17	-	-	-	-
බැංකුවල තැන්පතු	18	7,120,698	7,120,698	13,253,499	13,253,499
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	19,897	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්					
- සාධාරණ අගයට ගණනය කළ	20	19,572,933	19,572,933	11,221,746	11,221,746
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම්					
- ණය හා අත්තිකාරම්	21	538,941,789	539,346,454	516,795,160	531,750,056
- ණය හා වෙනත් උපකරණ	22	935,350,052	907,556,434	754,233,344	820,266,932
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	13,817,594	13,817,594	15,271,822	15,271,822
<b>මූල්‍ය වත්කම් එකතුව</b>		<b>1,522,459,104</b>	<b>1,495,070,151</b>	<b>1,317,287,431</b>	<b>1,398,275,915</b>
<b>මූල්‍ය වගකීම්</b>					
බැංකුවලට ගෙවිය යුතු	32	7,686,553	7,686,553	12,862,337	12,862,337
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වගකීම්					
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	35	1,428,467,385	1,427,778,508	1,237,123,791	1,237,281,915
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	35	-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු	35	7,719,532	7,719,532	8,159,591	8,159,591
නිකුත් කළ ණය සුරැකුම්පත්	37	37,529,017	38,411,518	31,773,753	32,535,514
<b>මූල්‍ය වගකීම් එකතුව</b>		<b>1,481,402,487</b>	<b>1,481,596,112</b>	<b>1,289,919,472</b>	<b>1,290,839,357</b>

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

56. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි)

56.5 මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	සටහන	සමුහය			
		2021		2020	
		ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000	ධාරණ අගය රු. '000	සාධාරණ අගය රු. '000
<b>මූල්‍ය වත්කම්</b>					
මුදල් හා මුදල්වලට සමානයන්	16	7,721,532	7,721,532	6,598,595	6,598,595
මහ බැංකුව වෙතැති ශේෂයන්	17	7	7	6	6
බැංකුවල තැන්පතු	18	9,323,663	9,323,663	17,456,660	17,456,660
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	19	-	-	19,897	19,897
ලාභ/අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්					
- සාධාරණ අගයට ගණනය කළ	20	40,392,152	40,392,152	23,617,944	23,617,944
<b>ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම්</b>					
- ණය හා අත්තිකාරම්	21	538,600,866	539,006,629	517,833,067	532,787,962
- ණය හා වෙනත් උපකරණ	22	940,536,328	912,742,709	758,594,934	824,628,522
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	23	15,993,803	15,993,803	16,059,841	16,059,841
<b>මූල්‍ය වත්කම් එකතුව</b>		<b>1,552,568,350</b>	<b>1,525,180,495</b>	<b>1,340,180,943</b>	<b>1,421,169,426</b>
<b>මූල්‍ය වගකීම්</b>					
බැංකුවලට ගෙවිය යුතු	32	10,470,191	10,470,191	13,339,705	13,339,705
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වගකීම්	35				
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු		1,426,724,704	1,426,035,827	1,237,669,284	1,237,827,407
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු		-	-	-	-
- වෙනත් ණයගැනීම් සඳහා ගෙවියයුතු		27,087,920	27,087,920	19,656,090	19,656,090
නිකුත් කළ ණය සුරැකුම්පත්	37	37,618,575	38,501,076	31,908,279	32,670,040
<b>මූල්‍ය වගකීම් එකතුව</b>		<b>1,501,901,389</b>	<b>1,502,095,014</b>	<b>1,302,573,358</b>	<b>1,303,493,242</b>

56.6 සාධාරණ අගයට නීර්ණය කිරීම

සාධාරණ අගයට පවත්වා නොගත් මූල්‍ය වත්කම් හා වගකීම්වල සාධාරණ අගය

මූල්‍ය ප්‍රකාශනවල සාධාරණ අගය වාර්තා නොකළ මූල්‍ය උපකරණ සඳහා සාධාරණ අගයන් තීරණය කිරීම පිණිස උපයෝගී කර ගත් ක්‍රමවේද සහ උපකල්පන පිළිබඳ විස්තරයක් පහත දක්වා ඇත.

සාධාරණ අගයට ආසන්න ධාරණ අගය ඇති වත්කම්

කෙටිකාලීන කල්පිරීම් සහිත මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් (වසරකට අඩු ආරම්භක කල්පිරීමක් සහිත) සඳහා අදාළ ධාරණ අගය ඒවායේ සාධාරණ අගයට ආසන්න බව උපකල්පනය කර ඇත. නිශ්චිත කල්පිරීමක් නොමැති ඉතිරිකිරීමේ තැන්පතු සඳහාද මෙම උපකල්පනය අදාළ වේ.

වරින් වර ගෙවනු ලබන පොලී සහිත ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගන්නා දිගුකාලීන තැන්පතු සහ විවලය අනුපාතික යටතේ ගනුදෙනුකරුවන්ට පිරිනමන ණය හා අත්තිකාරම්ද සාධාරණ අගයට පවත්වාගෙන යාම සඳහා සලකා බලනු ලබයි.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

## 56. මූල්‍ය උපකරණවල සාධාරණ අගය (සම්බන්ධයි)

### 56.6 සාධාරණ අගයට නිර්ණය කිරීම (සම්බන්ධයි)

#### ස්ථාවර අනුපාත මූල්‍ය උපකරණ

කෙටිකාලීන ණය පහසුකම් සඳහා සාධාරණ අගයන් ලෙස ධාරණ අගයන් සලකනු ලබයි. කල්පිරීම තෙක් දරා සිටින සුරැකුම්වල සාධාරණ අගය ඇගයීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශිත, ඊට සමාන ගනුදෙනු කළහැකි සුරැකුම් වෙනුවෙන් යොදාගත් අනුපාතික භාවිතා කරන ලදී. සමාලෝචිත වර්ෂයෙහි සිව්වන කාර්තුව තුළ නව ණය ප්‍රදානය කරනු ලැබූ වෙළඳපොළ අනුපාතික යොදා ගනිමින් ස්ථාවර පොලී අනුපාතික සහිත ණය හා ලැබියුතු දෑ සාධාරණ අගය අගයන ලදී. කල්පිරීමේදී පොලී ගෙවනු ලබන සහ එක් වසරකට වඩා වැඩි මුල් කාලසීමාවක් සහිත ස්ථාවර තැන්පතුවලට සමාලෝචිත වර්ෂයෙහි සිව්වන කාර්තුව තුළ ගනුදෙනුකරුවන්ට ලබාදුන් දැනට පවතින වෙළඳපොළ අනුපාතික අනුව වටිටම් ලබා දෙන ලදී. සමාලෝචිත වර්ෂයෙහි සිව්වන කාර්තුව තුළ නව ණය ප්‍රදානය කරනු ලැබූ වෙළඳපොළ අනුපාතික යොදා ගනිමින් ස්ථාවර පොලී අනුපාතික සහිත ණය හා වෙනත් උපකරණ සාධාරණ අගය අගයන ලදී.

#### මූල්‍ය වත්කම්වල නිල ලැයිස්තුගත නොකළ හිමිකම් කොටස්

සාධාරණ අගය විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කළ නොහැකි බැවින් වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ අගයට ගණනය කරන ලද මූල්‍ය වත්කම් වල නිල ලැයිස්තුගත නොකළ හිමිකම් සියල්ල (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හැර) පිරිවැයට වාර්තා කරනු ලබයි. මෙකී ආයෝජන සඳහා සක්‍රීය වෙළඳපළක් නොමැති අතර සමූහය විසින් එය දීර්ගකාලීනව රඳවා ගැනීමට අපේක්ෂා කරයි. නිරීක්ෂණ කළ හැකි දත්ත මත පදනම්ව තක්සේරුකරණ ආකෘතියක් උපයෝගී කර ගනිමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකු කොටස්වල ආයෝජන සාධාරණ අගයට ගණනය කර ඇත. පිටු අංක 323 හි දක්වා ඇති සටහන් අංක 23 (3) වෙත යොමු වන්න.

## 57 ප්‍රාග්ධන කළමනාකරණය (නියාමන වාර්තාකරණය අනුව)

### අරමුණ

බැංකුවේ අවදානම් රුචිකත්වය හා අනුගාමිකතාව පරිදි සකස් කළ උපාය මාර්ගික අරමුණු ඉටු කරගැනීමට ප්‍රමාණවත් ප්‍රාග්ධන ආවරණ රඳවා ගැනීමත් නියාමන අවශ්‍යතාවලට සරිලන පරිදි ප්‍රාග්ධනය කළමනාකරණය කිරීමත් බැංකුවට අවශ්‍ය වේ.

### නියාමන ප්‍රාග්ධනය

ශ්‍රී ලංකා මහ බැංකුව එකාබද්ධ හා කේවල පදනම මත නියාමන අවශ්‍යතා පැනවීම ද අධීක්ෂණය කිරීමද සිදු කරනු ලබයි. බැංකුව විසින් නියාමන ප්‍රාග්ධනය හා වෙනත් අමතර අවදානම් ආවරණය පිණිස බාසල් III නියාමනවල ප්‍රතිපාදන හා අනුකූල විය යුතුය. බාසල් III ප්‍රාග්ධන නියාමන, 2019 ජනවාරි 01 දින සිට සම්පූර්ණයෙන් බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති අතර, බාසල් II යටතේ හඳුන්වා දුන් උපස්ථම්භන ක්‍රියාවලිය මත එනම්, අවම ප්‍රාග්ධන අවශ්‍යතාව, අධීක්ෂණ සමාලෝචන ක්‍රියාවලිය සහ වෙළඳපොළ විනාශානුකූල බව යන ස්ථම්භ මත පදනම්ව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. බැංකුව පෙරදී දේශීය පද්ධති අනුව වැදගත් බැංකුවක් (D-SIB) ලෙස සලකන ලද අතර මහ බැංකුව විසින් 2019 දෙසැම්බර් 20 දින නිකුත් කරන ලද 2019 අංක 12 දරන බැංකු අනපනතට අනුව තවදුරටත් බැංකුව එසේ සලකනු නොලබයි.

බැංකුව විසින් අවදානම සම්බන්ධයෙන් ප්‍රමාණකරණ ප්‍රවේශය ද වෙළඳපොළ අවදානම සම්බන්ධයෙන් ප්‍රමාණකරණ මිනුම් ප්‍රවේශය ද මෙහෙයුම් ණය අවදානම සම්බන්ධයෙන් මූලික දර්ශක ප්‍රවේශය ද දැනට භාවිත කරනු ලබයි. පොදු හිමිකම් ප්‍රාග්ධනය ප්‍රතිනිර්වචනය කිරීම තුළින් සහ ප්‍රාග්ධන සංරක්ෂණ අවරෝධකය සහ දේශීය පද්ධති අනුව වැදගත් බැංකු (D-SIB) මත ප්‍රාග්ධන අධිභාර ආදී නව ප්‍රාග්ධන අවරෝධක හඳුන්වාදීම තුළින් ප්‍රාග්ධනයෙහි ප්‍රමාණාත්මක බව හා ගුණාත්මක බව විශේෂයෙන්ම හර ප්‍රාග්ධනය වර්ධනය කිරීම සඳහා බාසල් III මගින් ආවධාරණය කෙරෙයි. ශ්‍රී ලංකා මහ බැංකු බාසල් III නියාමනය අනුව 2020 අවසානය වන විට බැංකුව සහ සමූහය විසින් අවම ස්ථර ප්‍රාග්ධන අනුපාතය 8.5% ක්ද, අවම මුළු ප්‍රාග්ධන අනුපාතය 12.5% ක් ද පවත්වාගෙන යා යුතුය.

කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගතයේ පැතිරයාමත් සමඟ එමගින් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා බලපත්‍රලාභී බැංකු වෙත වැඩිදුරටත් ඉඩ සලසාදීමේ අරමුණින් මුදල් මණ්ඩලය විසින් දේශීය මූල්‍ය පද්ධතියේ වැඩි වැදගත්කමක් සහිත බැංකු සහ එසේ නොවන බැංකු සඳහා මුළු පදනම් අංක 250 පිළිවෙලින් පදනම් අංක 100 සහ 50 බැගින් ප්‍රාග්ධනය සුරැකීම සඳහා ඇති අතිරික්තයන් පහත දැක්වේ.

ඒ අනුව අවම අවශ්‍යතාවය 0.5 කින් අඩුවී ඇති අතර 2020 වසර අවසන් වන විට අවම ස්ථර I ප්‍රාග්ධන අනුපාතය 8% ක් සහ අවම ප්‍රාග්ධන අනුපාතය 12% පවත්වා ගැනීමට බැංකුවට අවශ්‍ය වේ.

නියාමන ප්‍රාග්ධනය, ස්ථර I ප්‍රාග්ධනය සහ ස්ථර II ප්‍රාග්ධනය යන ද්විත්වයෙන් සමන්විත වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද අවම ප්‍රාග්ධන අවශ්‍යතාවලට බැංකුව හා සමූහ සෑම විටම අනුකූල වී ඇත.

### නියාමන ප්‍රාග්ධන අනුපාතය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2021	2020	2021	2020
	නැවත ගණනය කරන ලද		නැවත ගණනය කරන ලද	
පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාව - 6.5%)	17.171	12.032	18.538	13.956
ස්ථර I ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාව - 8%)	18.598	13.649	19.960	15.572
සමස්ථ ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාව - 12%)	20.828	16.446	22.001	18.302

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්වචනාත්මක ප්‍රවේශය  
පූර්විකාව  
චාර්ටර්ඩ් බැංකුව | වාර්ෂික වාර්තාව 2021

58 ආංශික තොරතුරු

ගිණුම්කරණ ප්‍රතිපත්ති

මෙහෙයුම් අංශයක් යනු ව්‍යවහාරික ක්‍රියාකාරකම් වලින් ආදායම් ඉපයීමට සහ වියදම් දැරීමට හැකි වන පරිදි සමූහයේ අනෙකුත් ඕනෑම සංරචකයන් සමග ගනුදෙනුවලට අදාළ ආදායම් හා වියදම් ඇතුළත් වන බැංකුවේ සංරචකයකි. එක් එක් කොටස සඳහා වෙන් කර ඇති සම්පත් පිළිබඳ තීරණ ගැනීමට සහ එහි කාර්යසාධනය තක්සේරු කිරීමට සහ මූල්‍ය තොරතුරු ලබා ගත හැකි මෙහෙයුම් තීරණ ගන්නන්.

කළමනාකරණ අරමුණු සඳහා බැංකුව පහත පරිදි පිරිනමනු ලබන සේවාවන් මත පදනම්ව මෙහෙයුම් අංශ හතරකට සංවිධානය කර ඇත.

- සිල්ලර බැංකුකරණය
- ආයතනික බැංකුකරණය
- භාණ්ඩාගාරය හා ගනුදෙනු
- ජාත්‍යන්තර බැංකුකරණය

සම්පත් වෙන්කිරීම සහ කාර්ය සාධනය තක්සේරු කිරීම පිළිබඳ තීරණ ගැනීමේ අරමුණින් කළමනාකරණය එහි කොටස්වල මෙහෙයුම් ප්‍රතිඵල වෙත වෙනම නිරීක්ෂණය කරයි. මෙහෙයුම් ලාභය හෝ අලාභ මත පදනම්ව අංශ කාර්යසාධනය ඇගයීමට ලක් කෙරේ. ආදායම් බදු බැංකුව සඳහා වෙන වෙනම කළමනාකරණය කරනු ලැබේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සිල්ලර බැංකුකරණය රු. '000	ආයතනික බැංකුකරණය රු. '000	භාණ්ඩාගාර හා ගනුදෙනු රු. '000	ජාත්‍යන්තර බැංකුකරණය රු. '000	වෙන් නොකළ රු. '000	එකතුව රු. '000
පොලී ආදායම	37,966,628	18,729,596	73,556,047	1,186,013	-	131,438,283
අඩුකළා: පොලී වියදම	20,657,689	11,879,969	43,698,987	572,029	-	76,808,674
ශුද්ධ පොලී ආදායම	17,308,939	6,849,627	29,857,059	613,984	-	54,629,609
ගාස්තු සහ කොමිස් ආදායම	3,027,592	22,766	-	291	-	3,050,649
අඩුකළා: ගාස්තු සහ කොමිස් වියදම	207,676	-	-	-	-	207,676
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	2,819,916	22,766	-	291	-	2,842,973
වෙළෙඳාම් කටයුතු වලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	-	-	(414,167)	317,941	-	(96,226)
මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම තුළින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	-	-	28,269	-	-	28,269
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	68,522	-	395,666	332	53,927	518,447
මුළු මෙහෙයුම් ආදායම	20,197,378	6,872,393	29,866,828	932,546	53,927	57,923,072
අඩුකළා: හානිකරණ වියදම්	2,803,961	838,277	-	662,206	-	4,304,444
ශුද්ධ මෙහෙයුම් ආදායම	17,393,417	6,034,116	29,866,828	270,341	53,927	53,618,628
අංශික ප්‍රතිඵල	8,910,482	2,724,639	16,700,454	38,320	7,518	28,381,414
ආදායම් බදුවලට පෙර ලාභය						28,381,414
අඩුකළා: ආදායම් බදු වියදම						6,261,790
ලාභය බෙදී යන ආකාරය						22,119,624
පාලක සමාගමේ හිමිකරුවන්						22,119,624
පාලනයට යටත් නොවන හිමිකම						-
වර්ෂය සඳහා ලාභය						22,119,624

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ විශ්ලේෂණය

අපගේ තීරණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

58. කොටස් තොරතුරු (සම්බන්ධයි)

2021 දෙසැම්බර් 31 දිනට	සිල්ලර බැංකුකරණය රු. '000	ආයතනික බැංකුකරණය රු. '000	භාණ්ඩාගාරය හා ගනුදෙනු රු. '000	ජාත්‍යන්තර බැංකුකරණය රු. '000	වෙන් නොකළ රු. '000	එකතුව රු. '000
<b>වෙනත් තොරතුරු</b>						
ආංශික වත්කම්	449,936,048	247,585,718	867,086,292	14,480,287	9,403	1,579,097,748
ආංශික වගකීම්	1,419,045,464	48,056,801	20,098,594	15,861,837	22,294	1,503,084,991
<b>දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා</b>	<b>සිල්ලර බැංකුකරණය රු. '000</b>	<b>ආයතනික බැංකුකරණය රු. '000</b>	<b>භාණ්ඩාගාරය හා ගනුදෙනු රු. '000</b>	<b>ජාත්‍යන්තර බැංකුකරණය රු. '000</b>	<b>වෙන් නොකළ රු. '000</b>	<b>එකතුව රු. '000</b>
<b>මුදල් ප්‍රවාහයේ තොරතුරු</b>						
මෙහෙයුම් කටයුතු වලින් ලත් ශුද්ධ මුදල් ප්‍රවාහ						11,903,831
ආයෝජන කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහ						241,604
මූල්‍යනය කිරීමේ කටයුතුවලින් ලද මුදල් ප්‍රවාහ						(10,729,984)
<b>ප්‍රාග්ධන වියදම්</b>						
දේපල, පිරිසහ හා උපකරණ මිලදී ගැනීම්						(461,960)
අස්පාශ්‍ය වත්කම් ශුද්ධ මිලදී ගැනීම්						(459,757)
වර්ෂය තුළ ජනිත ශුද්ධ මුදල් ප්‍රවාහ						1,415,451

59 පිටපත් රහිත භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ප්‍රතිමිලට ගැණුම් හා ප්‍රති විකුණුම් ගනුදෙනු

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති දේශීය භාණ්ඩාගාර බිල්පත් පනතේ 2019 අංක 01 විධානය අනුව ප්‍රතිමිලට ගැණුම් හා ප්‍රති විකුණුම් ගනුදෙනු පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

59.1 ප්‍රතිමිලට ගැණුම් ගනුදෙනු සඳහා වෙන් කරන ලද සුරැකුම්වල ධාරණ අගය

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2021 රු. '000	2020 රු. '000
ප්‍රතිමිලට ගැණුම් සඳහා වෙන් කරන ලද සුරැකුම්වල ධාරණ අගය	<b>8,191,410</b>	13,119,100
ප්‍රතිවිකුණුම් සඳහා වෙන් කරන ලද සුරැකුම්වල වෙළඳපොළ අගය	<b>5,961,028</b>	7,182,755

59.2 ප්‍රතිමිලට ගැණුම් හා ප්‍රතිවිකුණුම් සඳහා වටිනාකම අඩුකිරීම (Haircut)

2021 දෙසැම්බර් 31 දිනට එක් එක් පරිනත කාණ්ඩයන්ට අදාළ අවම කපාහැරීම (Haircut) පහත පරිදි වේ.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්දෝෂ වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

59. පිටපත් රහිත භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ප්‍රතිමිලට ගැණුම් හා ප්‍රති විකුණුම් ගනුදෙනු (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	අවම (Haircut)	
	ප්‍රතිමිලට ගැණුම්	ප්‍රතිවිකුණුම්
අදාළ සුරැකුම්පත්වල අවශේෂ පරිනත කාලය		
වසර 1 දක්වා	4%	4%
වසර 1 සිට වසර 3 දක්වා	6%	6%
වනර 3 සිට වසර 5 දක්වා	8%	8%
වසර 5 සිට වසර 8 දක්වා	10%	10%
වසර 8 ට වඩා වැඩි	12%	12%

59.3 අනුකූල නොවීම නිසා බැංකුව වෙත පනවන ලද දඬුවම්

2020 සහ 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂ සඳහා මහ බැංකුව විසින් නිකුත් කර ඇති 2019 අංක 01 දරණ විධානයට අනුව අනුකූල නොවීම නිසා බැංකුවට දඬුවම් පනවා නොමැත.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණය වර්තමානම තීරණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# 421

## → අතිරේක තොරතුරු

බැංකු පනතේ නියාමනයන්ට අනුකූලතාවය - 422

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ යහපරිච්ඡා සංග්‍රහය සමග අනුකූලතාවය - 442

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන් - 447

2016 අංක 01 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම් - 454

දේශීය පද්ධති අනුව වැදගත් බැංකු තක්සේරු කිරීමේ ක්‍රියාකාරකම 2021 - 467

මධ්‍ය නිර්ණායක සමග අනුකූල GRI අන්තර්ගත දර්ශකය - 469

ස්වාධීන සහතිකවීම් වාර්තාව - 473

ආදායම් ප්‍රකාශය ඇමරිකානු ඩොලර් වලින් - 476

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය ඇමරිකානු ඩොලර් වලින් - 477

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය ඇමරිකානු ඩොලර් වලින් - 478

සංඛ්‍යාලේඛනාත්මක දර්ශකයන් 2012-2021 - 479

තැන්පතු විශ්ලේෂණය - 480

අනුරූප බැංකු - 481

විදේශ විනිමය හුවමාරු සමාගම් - 481

යුරෝපීයරෝ සාමාජිකත්වය - 482

මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂිත වචන මාලාව - 483

ආයතනික තොරතුරු - 488

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

# බැංකු පනතේ නියාමනයන්ට අනුකූලතාවය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන ආයතනික පාලනය පිළිබඳ 2007 අංක 12 දරණ බැංකු පනත් නියාමනය සහ එහි පසුකාලීන සංශෝධන

අතිරේක තොරතුරු  
මූලාශ්‍රය  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

		2021 දී අනුකූලතා මට්ටම
3 (1)	අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම	
3 (1) (i)	අධ්‍යක්ෂ මණ්ඩලය පහත කරුණු පිළිබඳව සහතික වෙමින් බැංකුවේ සුරක්ෂිතභාවය සහ ස්ථාවරත්වය ශක්තිමත් කළ යුතුය.	
	අ. බැංකුවේ උපායමාර්ගික අරමුණු හා ආයතනික වටිනාකම් අනුමත කිරීම හා අධීක්ෂණය කිරීම සහ මේ පිළිබඳව තොරතුරු බැංකුවේ සියළු පිරිස් වෙත සන්නිවේදනය වන බව සහතික කිරීම.	පිටු අංක 50 හි සඳහන් පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ උපාය මාර්ගික අරමුණු හා ආයතනික වටිනාකම් තීරණය කරනු ලබයි.  අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද 2022 - 2024 කාලසීමාව සඳහා වන උපාය මාර්ගික සැලසුමට මේවා අන්තර්ගත කර ඇති අතර සැලසුම්ගත රැස්වීම හරහා සියලු ශ්‍රේණිවල සේවකයන් දැනුවත් කර ඇත. ආයතනික වටිනාකම් බැංකුවේ වෙබ් පිටුවෙහි ද සඳහන් කර ඇති අතර, බැංකුවට සේවකයන් අනුගත කිරීම සඳහා සංවිධානය කරන වැඩසටහන් වලදී ද ආයතනික රැස්වීම් වලදී ද නිරන්තරයෙන් සේවකයන්ව දැනුවත් කෙරේ. ආයතනික අගයන් බැංකුවේ වෙබ් පිටුවේ සහ මෙම වාර්තාවේ 8 වන පිටුවේ ඇතුළත් කර ඇත.
	ආ. අවම වශයෙන් ඉදිරි වසර තුන සඳහා බැංකුවේ සමස්ථ ව්‍යාපාරික උපාය මාර්ගය, සමස්ථ අවදානම් ප්‍රතිපත්තිය සහ අවදානම් කළමනාකරණ ක්‍රියාපටිපාටි සහ මෑතීය හැකි ඉලක්ක සහිත යාන්ත්‍රණයක් අනුමත කිරීම.	අනුකූලවී ඇත.  ආයතන කළමනාකාරිත්වය සමග සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද 2022 - 2024 කාලසීමාව සඳහා ව්‍යාපාරික උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මාර්ගෝපදේශකත්වය හා නියාමනය සපයන ලදී. උපායමාර්ගික ව්‍යාපාරික සැලැස්ම බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යාලවල, ක්‍රියාවලි, සහ අවදානම් අභිරුචිය සමග අනුකූල වේ. ව්‍යාපාරික උපායමාර්ගික සැලැස්ම ඉදිරි වසර තුන සඳහා මෑතීය හැකි ඉලක්ක සහිත ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. ව්‍යාපාරික උපායමාර්ගික සැලැස්ම, වාර්ෂිකව යාවත්කාලීන හා සමාලෝචනයට ලක් කෙරෙන සැලසුමකි.  2022 - 2024 කාලසීමාව සඳහා වන උපාය මාර්ගික ව්‍යාපාර සැලසුම 2021 දෙසැම්බර් මාසයේදී විශේෂ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමකදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
	ඇ. ප්‍රධාන අවදානම් හඳුනාගැනීම සහ දුරදර්ශී ලෙස අවදානම් කළමනාකරණය කරගැනීම සඳහා ගැලපෙන පද්ධති ක්‍රියාත්මක වන බව සහතික කිරීම.	අනුකූලවී ඇත.  බැංකුවේ අවදානම් ප්‍රතිපත්තිය අනුමත කිරීම, බැංකුවට මුහුණ පෑමට සිදුවන මූලික අවදානම් හඳුනාගැනීම, පාලන ව්‍යුහ ස්ථාපිත කිරීම සහ මූලික අවදානම් තක්සේරුව, නිරීක්ෂණය හා කළමනාකරණය කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත පවරනු ලැබ ඇත.  පහත වාර්තා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සපයයි. <ul style="list-style-type: none"> <li>• පිටු අංක 212 සිට 239 දක්වා වන අවදානම් සහ ප්‍රාග්ධන කළමනාකරණ වාර්තාව</li> <li>• පිටු අංක 210 සහ 211 දක්වා වන අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව</li> </ul>
	ඈ තැන්පත්කරුවන්, ණය ගැතියන්, ණය හිමියන්, කොටස්කරුවන් ඇතුළු සියළු පාර්ශ්වකරුවන් සමග සන්නිවේදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම අනුමත කිරීම.	අනුකූලවී ඇත.  එළඳායි හා කාලීන සන්නිවේදනයක් සහතික කිරීම සඳහා සියළු පාර්ශ්වකරුවන් ආවරණය කෙරෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද හා ක්‍රියාත්මක කරන ලද සන්නිවේදන ප්‍රතිපත්තියක් බැංකුව සතුව ඇත.



<p>ඉ. බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති හා කළමනාකරණ තොරතුරු පද්ධතිවල ප්‍රමාණවත්භාවය හා විශ්වාසනීයත්වය සමාලෝචනය කිරීම.</p>	<p>2021 දී අනුකූලතා මට්ටම</p> <p>අනුකූලවී ඇත.</p> <p>බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති හා කළමනාකරණ තොරතුරු පද්ධතිවල ප්‍රමාණවත්භාවය හා විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට සහය වේ. අධ්‍යක්ෂ මණ්ඩලය ද ඒ පිළිබඳව සෑහීමකට පත්වේ. ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය සෑහීමකට පත් විය. විගණන අංශය සහ රාජ්‍ය විගණක විසින් මේ පිළිබඳව සමාලෝචනය කරනු ලබන අතර එම සමාලෝචන මෙන්ම ඊට අදාළ කළමනාකරණ ප්‍රතිවාරද අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සමාලෝචනය කෙරේ.</p>
<p>ඊ. ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතිවල නිර්වචනය කර ඇති පරිදි ප්‍රධාන කළමනාකරණ පිරිස් හඳුනාගැනීම හා තනතුරු සඳහා පත් කිරීම.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිති අංක 24 (LKAS - 24) "සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම්" හි ප්‍රධාන කළමනාකරණ පිරිස් නිර්වචනය කර ඇත්තේ ප්‍රතිපත්ති කෙරෙහි සැලකිය යුතු ආකාරයෙන් බලපෑම් කළ හැකි පුද්ගලයන් ප්‍රධාන කළමනාකරණ පිරිස් ලෙස හඳුනාගැනේ. සියළුම ප්‍රධාන කළමනාකරණ පිරිස් පත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව විසින් නිර්දේශ කරනු ලබන අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබේ.</p> <p>ආයතනික පාලනය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකු මාර්ගෝපදේශ අනුව බැංකුවේ සාමාන්‍යාධිකාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සහකාර සාමාන්‍යාධිකාරී සහ අනුබද්ධ ශ්‍රේණිවල නිලධාරීන් ආයතනික පාලන අරමුණු සඳහා බැංකුවේ ප්‍රධාන කළමනාකරණ පිරිස් හඳුනාගෙන ඇත.</p>
<p>උ. අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා අධිකාරී ක්ෂේත්‍ර සහ ප්‍රධාන වගකීම් නිශ්චය කිරීම.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලයේ අධිකාරී ක්ෂේත්‍රය ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 7 වගන්තිය යටතේ පාලනය වේ. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව සකස් කර ඇති අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ විෂය ක්ෂේත්‍රය හා වගකීම් සවිස්තරාත්මකව දැක්වේ. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව විසින් ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා වන අධිකාරී ක්ෂේත්‍ර හා ප්‍රධාන වගකීම් නිශ්චය කර ඇත. එම වගකීම් ප්‍රධාන කළමනාකරණ පිරිසෙහි සෑම සාමාජිකයෙකුගේම රැකියා විස්තරයෙහි අන්තර්ගත වේ.</p>
<p>ඌ. ප්‍රධාන කළමනාකරණ පිරිස් විසින් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිපත්තියට ගැළපෙන පරිදි බැංකු කටයුතු යෝග්‍ය ලෙස අධීක්ෂණය කෙරෙන බව සහතික කිරීම.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මට අනුකූලව බැංකුවේ කාර්යසාධනය සාමාලෝචනය කරන අතර අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වෙතින් මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලන, අවදානම් කළමනාකරණය සහ එම කමිටුවලට පවරා ඇති අනෙකුත් අදාළ කරුණු පිළිබඳ වාර්තා ලබා ගනී. එසේම, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ විෂයය පර්යට අයත් කරුණු අවශ්‍ය විටදී පැහැදිලි කිරීම සඳහා ඔවුන් කැඳවනු ලබයි.</p>
<p>එ. අධ්‍යක්ෂවරුන් හා ප්‍රධාන කළමනාකරණ පිරිස් තෝරා ගැනීම, නාමයෝජනා කිරීම සහ පත්කර ගැනීම; අභිලාෂ ගැටුම් කළමනාකරණය; සහ දුර්වලතා නිර්ණය කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී වෙනස්කම් ක්‍රියාත්මක කිරීම ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලන පරිච්චල ඵලදායීතාවය කලින් කලට ඇගයීම.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ විධිවිධාන සහ එහි සංශෝධන ප්‍රකාරව බැංකුවේ විෂයපථය භාර අමාත්‍යවරයා හරහා ශ්‍රී ලංකා රජය, කොටස් හිමියා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලන පිළිවෙත් ඇගයීම සඳහා ඔවුන්ගේ කාර්ය සාධනය පිළිබඳ ස්වයං ඇගයීමක් වාර්ෂිකව සිදු කෙරේ. 2021 වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්ය සාධනය පිළිබඳ ස්වයං ඇගයීම අවසන් කර ඇත. ගැටෙන අභිලාෂ කළමනාකරණය කිරීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සහ සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත. අභිලාෂ ගැටුම් පවති නම් ඒවා නිරීක්ෂණය කිරීම සඳහා සිය සම්බන්ධිත පාර්ශ්ව සහ අභිලාෂ පිළිබඳව අධ්‍යක්ෂවරුන්ගෙන් වාර්ෂිකව ප්‍රකාශ ලබාගැනේ.</p>

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ කිරීමාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකු | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු  
මූලාශ්‍රයන්  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

		2021 දී අනුකූලතා මට්ටම
	ඒ. ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා යෝග්‍ය අනුප්‍රාප්තික සැලැස්මක් බැංකුවට තිබෙන බව සහතික කිරීම.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහා අනුප්‍රාප්තික සැලැස්මක් බැංකුව තුළ ක්‍රියාත්මක වේ.
	ඔ. ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, සන්නිවේදන මාර්ග ස්ථාපිත කිරීම සහ ආයතනික අරමුණු කරා ළඟාවීමේ ප්‍රගතිය අධීක්ෂණය සඳහා අවශ්‍යතාවය මත ප්‍රධාන කළමනාකරණ පිරිස් නිරතුරුව හමුවීම.	අනුකූලවී ඇත.  කාර්යසාධනය, උපායමාර්ගය, ප්‍රතිපත්තිය සහ තම විෂයය පර්යේෂණ අදාළ වෙනත් ඕනෑම කරුණක් ආශ්‍රිත ප්‍රගතිය ප්‍රධාන කළමනාකරණ පිරිස් විසින් අධ්‍යක්ෂ මණ්ඩල හා ඒවායේ අනු කමිටු රැස්වීම් වලදී සාකච්ඡා කෙරේ. ඊට අමතරව, න්‍යාය පත්‍රයේ ඇතුළත් සිය අධීක්ෂණය යටතේ පවතින ප්‍රධාන කරුණු පිළිබඳව ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කරනු ලබන අතර ආයතනික අරමුණු හා අදාළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු විසින් ඔව්හු කැඳවනු ලබති.
	ඕ. නියාමන පරිසරය අවබෝධ කරගැනීම සහ බැංකුව විසින් නියාමන ආයතන සමග ඵලදායී සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව සහතික කිරීම.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂවරුන් ලෙස පත්වීමෙන් පසු සියළුම නියාමන අවශ්‍යතා පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලයට සිය කාර්යයන් ඵලදායී ලෙස ඉටු කිරීමේ හැකියාව ලබාදෙමින් අනුකූලතා නිලධාරී විසින් නියාමන ප්‍රවණතා පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කරනු ලබයි.  ඊට අමතරව, අනුකූලතා නිලධාරී විසින්, මාසිකව නියාමන ආයතනය වෙත වාර්තා කරන ලද තොරතුරු පිළිබඳව අනුකූලතා වාර්තාව මගින් අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කරනු ලබයි.
	උ. බාහිර විගණකවරුන්ගේ සේවය ලබාගැනීමේදී හා අධීක්ෂණය කිරීමේදී අවශ්‍ය සුපරීක්ෂාකාරී බවින් යුතුව කටයුතු කිරීම.	අනුකූලවී ඇත.  ජාතික ඉතිරිකිරීමේ බැංකුව රාජ්‍ය බැංකුවක් වන හෙයින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ 154 වන වගන්තිය සහ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 37 වන වගන්තියේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව විගණකාධිපතිවරයා බැංකුවේ බාහිර විගණකවරයා වේ. එසේම, විගණන ක්‍රමවේදයේ ස්වාධීනත්වය, විෂයය මූලිකත්වය සහ ඵලදායීතාවය සමාලෝචනය කිරීම සහ නිරීක්ෂණය කිරීම සහ විගණකාධිපතිවරයාට සහයවීම සඳහා විගණකාධිපතිවරයා විසින් බාහිර විගණකවරයෙක් පත් කරගන්නේ නම් එසේ පත් කරගනු ලබන එවැනි ඕනෑම බාහිර විගණකවරයෙක් සම්බන්ධයෙන් විගණන අධිකාරී හරහා විගණකාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත පැවරී තිබේ.
3 (1) (ii)	මෙම නිර්දේශවල නිර්දේශ අංක 3 (5) ප්‍රකාරව සහාපති හා ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීම සහ සහාපති හා ප්‍රධාන විධායක නිලධාරී සතු කාර්යභාරය හා වගකීම් නිශ්චිතව දැක්වීම හා අනුමත කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.	අනුකූලවී ඇත.  1995 වසරේ අංක 28 දරණ පනතින් සංශෝධනය කරන ලද 1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 11 (1) වගන්තිය ප්‍රකාරව සහාපතිවරයා පත් කරනු ලබන්නේ අමතෘතවයා විසිනි. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 26 (1) වගන්තියෙන් දක්වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා යෝග්‍ය හා නිසි පුද්ගලයෙකු පත්කරනු ලබන අතර එම තැනැත්තා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාද වේ. සහාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ කාර්යභාරය හා වගකීම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්වචනය කිරීම හා අනුමත කිරීම සිදු කරනු ලැබ තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියේ ඇතුළත් මෙම නිර්දේශවල නිර්දේශ අංක 3 (5) ප්‍රකාරව සහාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරය සහ වගකීම් නිශ්චිතව දැක්වීම හා අනුමත කිරීම සිදු කර ඇත.
3 (1) (iii)	අධ්‍යක්ෂ මණ්ඩලය නිති පතා හමුවිය යුතු අතර ආසන්න වශයෙන් මසකට වරක් ලෙස වර්ෂයක් තුළ අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 12 ක් පැවැත්විය යුතුය. එසේ පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගිවීමට සුදුසුකම් ඇති අධ්‍යක්ෂවරුන් බහුතරයකගේ ක්‍රියාකාරී සහභාගිත්වය අත්‍යවශ්‍ය වේ. රැස්වීමකින් තොරව ලිඛිත යෝජනා හෝ ලියවිලි සංසරණය කිරීම මගින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් හැකිතාක් දුරට වැළකීමට කටයුතු කෙරේ.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂවරුන්ගේ සක්‍රීය සහභාගිත්වයෙන් සෑම මසකම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් විධිමත්ව පැවැත්වෙන අතර පැවැත්වූ රැස්වීම් සංඛ්‍යාව සහ අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය පිටු අංක 195හි දැක්වේ. අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සංසරණය කිරීම මඟින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීම අවම කිරීමට බැංකුව හැකි සෑම පියවරක්ම ගෙන ඇති අතර එවැනි යෝජනා ඊළඟ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබේ.

		2021 දී අනුකූලතා මට්ටම
3 (1) (iv)	සියළුම අධ්‍යක්ෂවරුන්ට බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධනය හා අවදානම් කළමනාකරණයට අදාළ කරුණු හා යෝජනා නීතිපතා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල න්‍යාය පත්‍රවලට ඇතුළත් කිරීමේ අවස්ථාව සහතික කිරීමට පියවර ගෙන ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වග බලා ගැනෙයි.	අනුකූලවී ඇත.  රැස්වීමට සහියකට පෙර රැස්වීම් පිළිබඳ දැන්වීම් සංසරණය වන අතර බැංකුවේ ව්‍යාපාර කටයුතු වලට අදාළ කාරණා පිළිබඳව සහාපතිවරයා සමග සාකච්ඡා කර න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහා යෝජනා කිරීමේ අවස්ථාව අධ්‍යක්ෂවරුන්ට ඇත.
3 (1) (v)	සියළුම අධ්‍යක්ෂවරුන් හට සහභාගිවීමේ අවස්ථාව සලසමින් අවම වශයෙන් නීතිපතා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා දින 7 ක පූර්ව දැනුම්දීමක් ලබා දෙන බවට අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය මගින් සහතික වෙයි. සියළුම අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සාධාරණ කාලසීමාවක් තුළ දැනුම් දීමක් සිදු කරනු ලැබේ.	අනුකූලවී ඇත.  රැස්වීම පිළිබඳ නිවේදනය, න්‍යාය පත්‍රය හා සාකච්ඡා කිරීමට නියමිත අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සමගින් රැස්වීමට දින සතකට පෙර අධ්‍යක්ෂවරුන් වෙත යොමු කෙරෙන අතර හදිසි පත්‍රිකා හැර ආරක්ෂිත විද්‍යුත් විසඳුමකින් අදාළ කරුණු පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු කිරීමට හා අත්‍යාවශ්‍ය යෝජනා තිබේ නම් ඒවා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් අධ්‍යක්ෂවරුන්ට ලබාදීම එමගින් අපේක්ෂා කෙරේ. ඕනෑම විශේෂ රැස්වීමකට පෙර සාධාරණ දැනුම්දීමක් සිදු කරන අතර, විශේෂ රැස්වීමක් සැලසුම් කිරීමට පෙර සියලුම අධ්‍යක්ෂවරුන්ගේ කැමැත්ත ලබාගෙන හදිසි යෝජනා ඉදිරිපත් කරනු ලැබේ.
3 (1) (vi)	නොකඩවා පූර්වගාමී රැස්වීම් 3 කට සහභාගී නොවූ හෝ මාස 12 ක කාල පරිච්ඡේදය තුළ පවත්වන ලද පූර්වගාමී රැස්වීම් වලින් අවම වශයෙන් රැස්වීම් 2/3 ක් සඳහා සහභාගී වී නොමැති අධ්‍යක්ෂවරුන්ගේ අධ්‍යක්ෂ ධුරය අවලංගු වන බවට අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය මගින් වග බලා ගැනෙයි.	අනුකූලවී ඇත.  2007 අංක 12 දරණ බැංකු පනත් නියමය ප්‍රකාරව අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා ඔවුන්ගේ සහභාගිත්වයට අදාළව ඇගයීම සිදු කෙරේ. අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය පිටු අංක 195 පිටුවේ හි දක්වා ඇත. ගත වූ මාස 12 තුළ පවත්වන ලද රැස්වීම් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට සහභාගී නොවූ හෝ අඛණ්ඩව රැස්වීම් තුනකට සහභාගී නොවූ කිසිදු අධ්‍යක්ෂවරයෙක් නොමැත.
3 (1) (vii)	1988 අංක 30 දරන බැංකු පනතෙහි 43 වන වගන්තියේ විධිවිධාන සපුරාලන ලේකම්වරයෙකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කෙරෙයි.	අනුකූලවී ඇත.  1988 අංක 30 දරණ බැංකු පනතේ 43 වන වගන්තියේ විධිවිධානවලට සහ එහි සංශෝධනවලට ප්‍රකාරව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා අත්තපත්/සුදුසුකම් ඇති නීතිඥයෙකි. අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ ලේකම්වරයෙකු විසින් ඉටු කරනු ලැබිය යුතු වගකීම් සහ ව්‍යවස්ථා සහ අනෙකුත් රෙගුලාසි වල නියමිතව සඳහන් වන කාර්යයන් ඉටු කිරීම අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගේ මූලික වගකීම වේ.
3 (1) (viii)	අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය පටිපාටිය සහ අදාළ සියළු නීති හා රෙගුලාසි අනුගමනය කෙරෙන බව සහතික කිරීමේ අරමුණින් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ උපදෙස් හා සේවය ලබා ගැනීමට සියළුම අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසා තිබිය යුතුය.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමවේද අනුගමනය කරන බව සහ අදාළ නීති හා රෙගුලාසි සමග අනුකූල වන බව සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගේ උපදෙස් හා සේවය ලබාගැනීමේ පූර්ණ අවස්ථාව සියළුම අධ්‍යක්ෂවරුන්ට හිමිවේ.
3 (1) (ix)	අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා පවත්වාගෙන යා යුතු අතර එකී වාර්තා ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට සාධාරණ කාල පරාසයක් තුළ සාධාරණ දැනුම් දීමක් මත පරීක්ෂා කිරීම සඳහා විවෘතව තිබිය යුතුය.	අනුකූලවී ඇත.  ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ලේකම් විසින් විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වාගෙන යනු ලබන අතර ආරක්ෂිත විද්‍යුත් විසඳුමක් හරහා සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙත එය බෙදා හරිනු ලැබේ. ඊළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එම වාර්තා අනුමත කරනු ලැබේ. ඊට අමතරව අධ්‍යක්ෂවරුන්ට එම විද්‍යුත් විසඳුම හරහා පසුගිය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා හා රැස්වීම් වාර්තා වෙත ප්‍රවේශ විය හැක.
3 (1) (x)	අධ්‍යක්ෂ මණ්ඩලය සිය රාජකාරි කටයුතු ඉටුකිරීමේදී සැලකිලිමත් බවින් යුතුව හා විචක්ෂණශීලීව ක්‍රියා කරන්නේද යන්න රැස්වීම් වාර්තාවලින් දැන ගත හැකි වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳව ප්‍රමාණවත් පරිදි විස්තර සහිත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා තබාගත යුතුය.  එමෙන්ම, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා, නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී සිදුකරන විවරණවල ගැඹුර ඇගයීම පිණිස පවතින මූලාශ්‍රයක්ද වේ. එබැවින්, අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවන් හි පහත කරුණු පැහැදිලිව ඇතුළත් විය යුතු වේ.  අ. සිය විවරණයන්හිදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් භාවිත කරන ලද දත්ත හා තොරතුරුවල සාරාංශයක්;	අනුකූලවී ඇත.  ලබාදී ඇති නිර්නායක ආවරණය කෙරෙන පරිදි රැස්වීම් වාර්තා පවත්වාගෙන තිබේ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණ වර්තමාන අවබෝධය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

2021 දී අනුකූලතා මට්ටම

ආ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලනු ලැබූ කරුණු;

ඇ. නියමිත අවධානයෙන් හා විවක්ෂණශීලී බවින් යුතුව අධ්‍යක්ෂ මණ්ඩලය සිය වගකීම් ඉටුකර ඇත්දැයි විදහාපාන කරුණු විමර්ශනය කෙරෙන සාකච්ඡා සහ විසංවාදී හෝ එකඟ නොවන කරුණු;

ඈ. අධ්‍යක්ෂ මණ්ඩල උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සහ අදාළ නීති හා රෙගුලාසි කෙරෙහි අනුකූලතාවය පිළිබඳ කෙරෙන සාක්ෂි සහ අදාළ විධායකයන්ගේ තහවුරු කිරීම්;

ඉ. බැංකුව නිරාවරණය වී සිටින අවදානම් පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇති දැනුවත්භාවය හා අවබෝධය සහ සම්මත කරගෙන ඇති අවදානම් කළමනාකරණ පියවර පිළිබඳ දළ විශ්ලේෂණය; සහ

ඊ. තීරණ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්මුති;

3 (1) (xi)	<p>සාධාරණ ඉල්ලීමක් මත සුදුසු වාතාවරණයක් යටතේ බැංකුවේ වියදමින් ස්වාධීන වෘත්තීමය උපදෙස් ලබා ගැනීමට අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසන අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වූ කාර්ය පටිපාටියක් පැවතිය යුතුය.</p> <p>බැංකුව වෙනුවෙන් ඉටු විය යුතු සිය රාජකාරී ඉටු කිරීම සඳහා යම් අධ්‍යක්ෂවරයෙකු/අධ්‍යක්ෂවරුන්ට සහාය වනු පිණිස ස්වාධීන වෘත්තීමය උපදෙස් ලබාගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ විය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලයට සිය වගකීම් ඉටු කිරීමේදී අවශ්‍යතාවය අනුව වෘත්තීමය උපදෙස් ලබා ගැනීමට හැකියාව තිබෙන බව ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 27 වන වගන්තියේ සඳහන් වේ. සාධාරණ ඉල්ලීමක් මත සුදුසු වාතාවරණයක් යටතේ බැංකුවේ වියදමෙන් ස්වාධීන වෘත්තීමය උපදෙස් ලබාගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රඥප්තිය මගින්ද අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසාදී තිබේ.</p>
3 (1) (xii)	<p>සම්බන්ධිත පාර්ශ්ව හෝ වෙනත් ආයතන සමග කටයුතු කිරීමේදී හා එම ආයතන සමග ගිවිසුම්වලට එළඹීමේදී ආයතනය පිළිබඳව ඇති වගකීම් සම්බන්ධයෙන් මතු විය හැකි අභියාචනා ගැටුම් හෝ එවැනි පවතින බවට හැඟෙන පරිදි කටයුතු කිරීමෙන් වැළකීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>පත්විම ලබාගන්නා අවස්ථාවේදී හෝ වෙනස්කමක් සිදුවන අවස්ථාවකදී අධ්‍යක්ෂවරු සිය අභියාචනා පිළිබඳ ප්‍රකාශයක් සිදු කරති. අභියාචනා ගැටුම් සහ එවැනි කරුණු අවස්ථාවකට අදාළ කරුණු හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සම්බන්ධිත පාර්ශ්ව පිළිබඳ හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්තිය මගින් විස්තර කෙරේ. අභියාචනා ගැටුමට අවස්ථාවලදී අධ්‍යක්ෂවරු සාකච්ඡාවලට සහභාගීවීමෙන්, තම අදහස් ප්‍රකාශ කිරීමෙන් හෝ එවැනි සිදුවීමක් අනුමත කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කරති.</p>
3 (1) (xiii)	<p>බැංකුවේ පාලනය හා එය යා යුතු දිශාව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැඩි බලාධිකාරිය යටතේ පවතින බව සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ සඳහා නිශ්චිතව වෙන් කෙරුණු කටයුතු පිළිබඳ විධිමත් උපදෙස්වලින් අධ්‍යක්ෂ මණ්ඩලය සතු විය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>බැංකුවේ ක්‍රියාකාරකම් අධීක්ෂණය සම්බන්ධයෙන් වගකියන ප්‍රධාන අධිකාරිය ලෙස, බැංකුවේ පාලනය හා එය යා යුතු දිශාව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැඩි බලාධිකාරිය යටතේ පවතින බව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සහතික කරනු ලබයි. සිය වගකීම් ඵලදායීව ඉටු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට වෙන් කර ඇති බලතල පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියෙන් විස්තර කෙරේ.</p>
3 (1) (xiv)	<p>බැංකුව බුහුන්වීමට ආසන්න හෝ එහි වගකීම් ඉටු කිරීමට අපොහොසත්වීමට හෝ එසේ වීමට ඉඩ ඇති බවට හෝ එහි තැන්පත්කරුවන්ට හා වෙනත් ණය ගිණියන්ට ගෙවිය යුතු ගෙවීම් අත්හිටුවීමට සිදුවන බව පෙනී යන්නේ නම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සම්බන්ධ කිසිදු තීරණයක්/ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙරාතුව ඒ බව වහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ වෙත දැන්විය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>බැංකුව බුහුන්වීමට වන අතර අදාළ වර්ෂය තුළදී බැංකුවේ බුහුන්වීමට අභියෝග කරන කිසිදු අවස්ථාවක් වසර තුළදී පැන නැගුණේ නැත.</p>
3 (1) (xv)	<p>ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතිකය සහ වෙනත් ආරක්ෂාකාරී පදනම් මත මූල්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලැබ ඇති මට්ටම් වලදී බැංකුව ප්‍රාග්ධනික බව තහවුරු කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගතයුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>නියාමන අවශ්‍යතා හා බැංකුවේ නිර්වචනය කරන ලද අවදානම් අභිරුචිය සමග අනුකූලතාවය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය හා අනෙකුත් විවක්ෂණශීලී පියවර අධීක්ෂණය කෙරෙනු ලැබේ. බැංකුව අවම ප්‍රාග්ධන අවශ්‍යතා සමග අනුකූල වී ඇත. 2016 අංක 01 දරන බැංකු පනතේ විධානය අනුව බාසල් III ස්ථම්භ 3 යටතේ හෙළිදරව් කිරීම් වල අංක 454 සිට 466 දක්වා පිටුවල දක්වා ඇත.</p>

		2021 දී අනුකූලතා මට්ටම
3 (1) (xvi)	මෙකී නියමයන්හි තෙවන නියමය හා බැංකුවේ අනුකූලතාවය දැක්වෙන වාර්ෂික ආයතනික පාලන වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි ප්‍රකාශයට පත් කළ යුතුය.	අනුකූලවී ඇත.  මෙම වාර්තාව වාර්ෂික වාර්තාවේ 179 සිට 211 පිටු වල දැක්වෙන ආයතනික පාලන වාර්තාවේ කොටසකි.
3 (1) (xvii)	එක් එක් අධ්‍යක්ෂවරයෙකු විසින් වාර්ෂිකව සිදු කළ යුතු ස්වයං ඇගයීමේ පටිපාටියක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කළ යුතු අතර එවන් ඇගයීම් වල වාර්තා පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.	අනුකූලවී ඇත.  බැංකුව එක් එක් අධ්‍යක්ෂවරයෙකු විසින් වාර්ෂිකව සිදු කළ යුතු ස්වයං ඇගයීමේ පටිපාටියක් අනුගමනය කරන අතර එය අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් පවත්වාගෙන යනු ලබයි. සෑම අධ්‍යක්ෂවරයෙක්ම තනි තනිව හා සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස සිය ඵලදායිතාවය පිළිබඳව ස්වයං - ඇගයීමක් සිදු කරයි. තවද එක් එක් අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කිරීම සඳහා "යෝග්‍යතාවය සහ සුදුසු බව" පිළිබඳ තක්සේරුවක් සිදු කරයි.
3 (2)	අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය	
3 (2) (i)	අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව 7 ට වඩා අඩු හෝ 13 ට වඩා වැඩි නොවිය යුතුය.	අනුකූලවී ඇත.  ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8 (1) වගන්තිය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය සභාපතිවරයා ඇතුළුව අධ්‍යක්ෂවරුන් 7 දෙනෙකුගෙන් සමන්විත වෙයි. අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවේ පිටු අංක 180 සිට 183 දක්වා පිටු වල දැක්වේ.
3 (2) (ii)	අ. ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන අධ්‍යක්ෂවරයෙකු හැරුණු කොට වෙනත් අධ්‍යක්ෂවරයෙකුගේ මුළු සේවා කාලය වසර 9 නොඉක්මවිය යුතුය.  ආ. 2008 ජනවාරි මස 01 දිනට වසර 09 සම්පූර්ණ කර ඇති හෝ 2008 දෙසැම්බර් මස 31 දිනට ප්‍රථම ඕනෑම අවස්ථාවකදී එවන් සේවා කාලයක් සම්පූර්ණ කරන අධ්‍යක්ෂවරයෙකු හට 2009 ජනවාරි මස 01 දින සිට ඇරඹෙන ඉදිරි වසර 3 ක උපරිම කාලයක් සඳහා සේවය කළ හැකිය.	අනුකූලවී ඇත.  වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය එම තනතුරට පත්ව වසර තවයක් ගතවී නොමැත. ඔවුන්ගේ සේවා කාලය පිළිබඳ විස්තර මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 195 සිට 196 දක්වා පිටු වල දැක්වේ.  අනුකූලවී ඇත.  එක්මන් අධ්‍යක්ෂ මණ්ඩලය වසර 9 කට අඩු කාලයක් බැංකුවේ සේවය කර ඇත.
3 (2) (iii)	අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව මුළු අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාවෙන් 1/3 නොඉක්මවන්නේ නම් බැංකුවේ සේවකයෙකු බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස (මෙහි මින් මතු විධායක අධ්‍යක්ෂ ලෙස හැඳින්වෙන) පත් කිරීමට, තෝරා පත් කිරීමට හෝ නම් කිරීමට හැකිය. එවන් අවස්ථාවකදී විධායක අධ්‍යක්ෂවරුන්ගෙන් එක් අයෙකු බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා විය යුතුය.	අනුකූලවී ඇත.  1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ සහ එහි සංශෝධන වල, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා විධායක අධ්‍යක්ෂවරයෙක් පත්කිරීමේ විධිවිධාන ඇතුළත්ව නැත.
3 (2) (iv)	අවම වශයෙන් විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් 3 දෙනෙකු හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් 1/3 ක් හෝ මින් කවර හෝ ඉහළ අගයට සරිලන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිය යුතුය.	අධ්‍යක්ෂ මණ්ඩලයට එක් ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් සිටින අතර අධ්‍යක්ෂවරුන් 6 දෙනෙක් ස්වාධීන නොවේ.  අධ්‍යක්ෂවරුන්ගේ වර්ගීකරණයට අදාළ විස්තර පිටු අංක 180 සිට 183 දක්වා පිටු වල දැක්වේ.
3 (2) (v)	ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නියෝජනය කිරීමට විකල්ප අධ්‍යක්ෂවරයෙකු පත් කරනු ලබන අවස්ථාවකදී එසේ පත් කරන ලද පුද්ගලයාද ස්වාධීන අධ්‍යක්ෂවරයෙකුට අදාළ වන නිර්නායක සපුරන අයෙකු විය යුතුය.	අදාළ නොවේ.  ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව විකල්ප අධ්‍යක්ෂවරයෙකු සඳහා ප්‍රතිපාදන නොමැති බැවින් කිසිදු ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නියෝජනය කිරීමට විකල්ප අධ්‍යක්ෂවරයෙකු පත්කර නොමැත.
3 (2) (vi)	විධායක නොවන අධ්‍යක්ෂවරුන් පිළිගත හැකි වෘත්තීමය පසුබිමක් ඇති සහ/හෝ උපායමාර්ග, කාර්යසාධනය හා සම්පත් ආදී කරුණු සම්බන්ධව ස්වාධීන තීරණයන්ට එළඹිය හැකි අන්දැකීම් හා සුදුසු කුසලතාවයන්ගෙන් සපිරි පිරිසක් විය යුතුය.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු පිටු අංක 180 සිට 183 දක්වා පිටු වල දැක්වේ.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු  
මූලාසනය  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

		2021 දී අනුකූලතා මට්ටම
3 (2) (vii)	සනපුරණයට අවශ්‍ය අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව සපිරුණද සපැමිණි විධායක නොවන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව සපැමිණි මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් අඩක් නොඉක්මවයි නම් එවන් අවස්ථාවකදී නියමාකාරයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්විය නොහැකිය.	අනුකූලවී ඇත.  ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සනපුරණය 4 කි. එය අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් අඩකට වඩා වැඩි වන අතර අධ්‍යක්ෂවරුන් සත්දෙනාම විධායක නොවන අධ්‍යක්ෂවරුන් වේ.
3 (2) (viii)	බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළිදරව් කෙරෙන සියළු ආයතනික සන්නිවේදනයන්හිදී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් විශේෂයෙන් හඳුන්වා දිය යුතුය.	අනුකූලවී ඇත.  අධ්‍යක්ෂවරුන්ගේ නම් ඇතුළත් කෙරෙන සියළු ආයතනික සන්නිවේදනයන්හි බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් විශේෂිතව හඳුන්වාදී ඇත. සභාපතිවරයාගේ, විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ, ස්වාධීන හා ස්වාධීන නොවන අධ්‍යක්ෂවරුන්ගේ නම් ඇතුළුව අධ්‍යක්ෂවරු කාණ්ඩය අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය පිටු අංක 180 සිට 183 දක්වා පිටු වල දැක්වේ.
3 (2) (ix)	අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කිරීම සඳහා විධිමත්, සැලකිල්ලට භාජනයවූ හා විනිවිද භාවයෙන් යුත් කාර්ය පටිපාටියක් පැවතිය යුතුය. එමෙන්ම ක්‍රමවත්ව අනුප්‍රාප්තිකයන් පත්කිරීම පිණිස ද පටිපාටියක් තිබිය යුතුය.	අනුකූලවී ඇත.  බැංකුවේ අධ්‍යක්ෂවරුන් පත් කරනු ලබන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 8 (1) (අ) වගන්තිය ප්‍රකාරවය. ඒ අනුව, බැංකුවේ අධ්‍යක්ෂණය භාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරු පස් දෙනෙක් පත් කෙරේ. එක් අධ්‍යක්ෂවරයෙක් භාණ්ඩාගාර ලේකම් හෝ ඔහු විසින් නම් කරනු ලැබූ තැනැත්තෙක් විය යුතු අතර තවත් අධ්‍යක්ෂවරයෙක් තැපැල්පති හෝ ඔහු විසින් නම් කරනු ලැබූ තැනැත්තෙක් විය යුතුය.
3 (2) (x)	ක්ෂණික ලෙස පුරප්පාඩුවක් පිරවීම පිණිස පත් කරනු ලබන සියළු අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ පත්වීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමු මහා සභා රැස්වීමේදී පාර්ශ්වකරුවන්ගේ ඡන්ද විමසීමකට භාජනය විය යුතුය.	අදාළ නොවේ.  විෂයභාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත්කිරීම සිදු කරන හෙයින් මෙවැනි තත්ත්වයක් පැන නොනගී.
3 (2) (xi)	අධ්‍යක්ෂවරයෙකු සිය තනතුරින් ඉල්ලා අස්වන්නේ නම් හෝ ඉවත් කරනු ලබන්නේ නම්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින්:  අ. එම අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම, එවන් ඉල්ලා අස්වීමකට හෝ ඉවත් කරනු ලැබීමකට බලපෑ හේතූද, එසේ කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයාට බැංකුව සමග යම් එකඟතාවයකට නොපැමිණීමට හේතුවක් තිබේ නම් එයද ඇතුළුව නිවේදනය කිරීම  ආ. හිමිකරුවන්ගේ අවධානයට යොමු කළ යුතු කරුණ වේද/නොවේද යන්න සහතික කරමින් ප්‍රකාශයක් නිකුත් කළ යුතුය.	අනුකූලවී ඇත.  බැංකුවේ එකම කොටස් හිමිකරු වන ශ්‍රී ලංකා රජය, බැංකුව සිය විෂයය පරාසයට අයත් වන විෂයයභාර අමාත්‍යවරයා මගින් අධ්‍යක්ෂවරු පත් කිරීම මෙන්ම ඉවත් කිරීමද සිදු කරනු ලබයි. ඕනෑම ඉල්ලා අස්වීමක් යොමු කෙරෙන්නේද විෂයයභාර අමාත්‍යවරයා වෙතය. ඉල්ලා අස්වීම් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කෙරේ.  බැංකුවේ කොටස් හිමිකරුවා ශ්‍රී ලංකා රජය වන අතර නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂවරුන් හැර අනෙකුත් අධ්‍යක්ෂවරු පස්දෙනාගේ වෙනස්වීම් සිදු කරනු ලබන්නේ රජය විසින් අදාළ අමාත්‍යවරයා හරහාය.
3 (2) (xii)	බැංකු අධ්‍යක්ෂවරයෙකු හෝ සේවකයෙකු වෙනත් බැංකු අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීම, තෝරා පත් කර ගැනීම හෝ නම් කිරීම එකී බැංකුව, පළමුව සඳහන් කළ බැංකුවේ පරිපාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් වන්නේ නම් පමණක් හැර සිදු නොකළ යුතුය.	අදාළ නොවේ.  2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් හිමිකාරීත්වය නියෝජනය කරමින් බැංකුවේ සේවකයෙකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීම හැර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂවරු හෝ සේවකයන් වෙතත් බැංකුවල අධ්‍යක්ෂවරු ලෙස පත්කර නොමැත.
3 (3)	අධ්‍යක්ෂවරුන්ගේ හැකියා හා යෝග්‍ය බව ඇගයීමේ නිර්ණායක	
3 (3) (i) (අ) සහ (ආ)	අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන තැනැත්තෙකුගේ වයස අවුරුදු 70 නොඉක්මවා තිබිය යුතුය.	අනුකූලවී ඇත.  වයස අවුරුදු 70 ඉක්මවූ අධ්‍යක්ෂවරු අධ්‍යක්ෂ මණ්ඩලයේ නොමැත.
3 (3) (ii)	යම් පුද්ගලයකු බැංකුවේ පරිපාලිත හෝ ආශ්‍රිත සමාගමේදී ඇතුළුව සමාගම්/ආයතන 20 කට වඩා වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂ ධූර නොදැරිය යුතුය.	අනුකූලවී ඇත.  කිසිදු අධ්‍යක්ෂවරයෙක් බැංකුවේ පරිපාලිත හෝ ආශ්‍රිත සමාගමේදී ඇතුළුව සමාගම්/ආයතන 20 කට වඩා වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂ ධූර දරන්නේ නැත.

		2021 දී අනුකූලතා මට්ටම
3 (4)	අධ්‍යක්ෂ මණ්ඩලය මගින් පවරන ලද කළමනාකරණ කාර්යභාරය	
3 (4) (i)	අධ්‍යක්ෂවරුන් විසින් දැනට ක්‍රියාත්මක වන බලතල පැවරීමේ ක්‍රියාපිලිවෙත සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කර පැහැදිලිව අවබෝධ කර ගත යුතුය.	අනුකූලවී ඇත.  බලය පැවරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ කටයුතු හා වගකීම් පැවරීමේ ක්‍රමවේදය කලින් කලට සමාලෝචනය කරනු ලබයි. කිසිදු බාධාවකින් තොරව කාර්යක්ෂමව සිය කාර්යයන් ඉටු කිරීමේ අවස්ථාව අධ්‍යක්ෂ මණ්ඩලයට ලබාදෙන අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය පැවරීමේ පටිපාටිය සමාලෝචනය හා අනුමත කරන අතර බලතල පැවරීම බැංකුවේ අවශ්‍යතා ආමන්ත්‍රණය කරන බවට සහතික වේ.
3 (4) (ii)	සමස්තයක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය සතු කාර්යභාරය ඉටු කිරීමේ හැකියාව අවම කිරීමට හෝ ඊට සැලකිය යුතු ආකාරයෙන් බාධාවක් වන මට්ටමකට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය කටයුතු අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවකට, ප්‍රධාන විධායක නිලධාරියාට හෝ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වලට පැවරීම නොකල යුතුය.	
3 (4) (iii)	බැංකුවේ අවශ්‍යතාවලට අදාළ වන ලෙස බලතල පැවරීමේ කාර්ය පටිපාටිය පවතින බවට සහතික කරගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වරින්වර එය සමාලෝචනය කරනු ලබයි.	
3 (5)	සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී	
3 (5) (i)	සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන භූමිකා වෙනම පැවතිය යුතු අතර, එකම පුද්ගලයෙකු විසින් ඉටු නොකළ යුතුය.	අනුකූලවී ඇත.  සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ භූමිකා අතර පැහැදිලි කාර්යභාර වෙන්කිරීමක් ඇත. භාපතිවරයාගේ සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ වගකීම් විග්‍රහ කෙරෙන අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියක් ක්‍රියාත්මකය.
3 (5) (ii)	සභාපති, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතු අතර ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු වන්නේ නම් වඩාත් සුදුසුය.  සභාපතිවරයා, ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නොවන අවස්ථාවකදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සුදුසු පරිදි සීමා නිර්ණය ලේඛනගත කිරීමෙන් අනතුරුව ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් කළ යුතුය.  ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයාගේ තනතුර බැංකුවේ වාර්ෂික වාර්තාවේ අනාවරණය කළ යුතු වේ.	අනුකූලවී ඇත.  බැංකුවේ සභාපතිවරයා විධායක නොවන සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකි. ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන එරට ජයවර්ධන මහතා එම නියෝගයට අනුකූලව ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත.
3 (5) (iii)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි ආයතනික පාලන වාර්තාවෙහි, සභාපතිගේ හා ප්‍රධාන විධායක නිලධාරියාගේ අනන්‍යතාවයද, ඔවුන් අතර පැවතිය හැකි යම් සම්බන්ධතාවයක ස්වභාවයද හෙළිදරව් කළයුතුය.	අනුකූලවී ඇත.  සභාපතිවරයාගේ හා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු වාර්ෂික වාර්තාවේ පිටු අංක 201 හි සඳහන් කර ඇත.  සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී අතර කිසිදු භෞතික, මූල්‍ය, ව්‍යාපාරික හෝ පවුල් සබඳතාවයක් නොමැති බවට අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත්ව සිටී. එසේම, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් අතරද එවැනි සබඳතා නොමැත.
3 (5) (iv)	සභාපති විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සැපයීම; අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි වගකීම් ඉටු කරන බව හා කාර්යක්ෂමව කටයුතු කරන බව සහතික කිරීම; හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සියම ප්‍රධාන හා අවශ්‍ය කරුණු කාලෝචිතව සාකච්ඡාවට බඳුන් කරන බවට වගබලා ගත යුතුය.	අනුකූලවී ඇත.  සභාපතිතුමා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සපයනු ලබන අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි වගකීම් කාර්යක්ෂමව ඉටු කරන බවට වගබලා ගනියි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සියමම ප්‍රධාන කරුණු කාලීන අයුරින් සාකච්ඡාවට ගැනෙයි.
3 (5) (v)	සෑම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහාම න්‍යාය පත්‍රය සැකසීමේ හා අනුමත කිරීමේ මූලික වගකීම සභාපති සතුය.	අනුකූලවී ඇත.  සභාපතිවරයාගේ උපදෙස් අනුව අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් රැස්වීම් න්‍යාය පත්‍රය සකස් කරනු ලබයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරීක්ෂණ වාර්තාව

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වර්තමානම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

		2021 දී අනුකූලතා මට්ටම
3 (5) (vi)	අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී සාකච්ඡාවට ගැනෙන කරුණු සම්බන්ධයෙන් සියළු අධ්‍යක්ෂවරුන් නිසි ලෙස දැනුවත් කර ඇති බවට මෙන්ම අධ්‍යක්ෂවරුන් වෙත කලට වේලාවට ප්‍රමාණවත් තොරතුරු සැපයෙන බවටද සහාපති විසින් වග බලා ගත යුතුය.	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී සාකච්ඡාවට ගැනෙන කරුණු පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමාණවත් පරිදි දැනුවත් කර ඇති බවට සහාපති සහතික වේ. ඒ බව සහතික කිරීමෙහිලා පහත දැක්වෙන ක්‍රමවේදය භාවිතයට ගැනේ.</p> <p>*සමාලෝචනය කිරීම, වැඩිමහත් තොරතුරු ලබාගැනීම සහ පැහැදිලි කරගැනීම සඳහා සහ රැස්වීමෙන් අනතුරුව රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව පසු විපරම් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් දින හතකට පෙර රැස්වීමේ වාර්තා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා බෙදා හැරීම.</p> <p>*අවශ්‍යවූ විටෙක ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගෙන් පැහැදිලි කරගැනීම් ලබාගැනීම.</p>
3 (5) (vii)	සහාපති අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු සඳහා පූර්ණ හා සක්‍රීය දායකත්වයක් ලබාදීමට සියළුම අධ්‍යක්ෂවරුන් දිරිමත් කිරීම සහ බැංකුවේ උපරිම යහපත පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවට වගබලා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ගැනීම සහාපති විසින් කළ යුතුය.	<p>අනුකූලවී ඇත.</p> <p>සහාපතිගේ කාර්යභාරය සහ වගකීම සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියෙහි අන්තර්ගත වේ.</p>
3 (5) (viii)	විශේෂයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වෙතින් කාර්යක්ෂම දායකත්වයක් ලබා ගැනීම උදෙසා සහාපති විසින් පහසුකම් සැලසිය යුතු අතර, විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන් අතර සම්බන්ධය සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට වගබලා ගත යුතුය.	<p>අනුකූලවී ඇත.</p> <p>සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වේ.</p>
3 (5) (ix)	සහාපතිවරයා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් සම්බන්ධව හෝ කිසිදු ආකාරයකින් අනෙකුත් විධායක රාජකාරී කටයුතු සෘජු අධීක්ෂණයට ලක්කිරීමෙහි නොයෙදිය යුතුය.	<p>අනුකූලවී ඇත</p> <p>සහාපතිවරයා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයන් වන අතර ඇය ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් අධීක්ෂණය කිරීම හෝ වෙනත් කිසිදු ආකාරයක විධායක කාර්යයන්හි නියුක්ත නොවේ.</p>
3 (5) (x)	කොටස්ගිණිකරුවන් සමග සම්බන්ධය සන්නිවේදනයක් පවත්වා ගැනීමට යෝග්‍ය පියවර ගන්නා බවට හා කොටස් ගිණිකරුවන්ගේ මත/අදහස් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සන්නිවේදනය කෙරෙන බවට සහාපති වග බලා ගත යුතුය.	<p>අනුකූලවී ඇත.</p> <p>බැංකුව සිය කොටස් ගිණිකරු වන ශ්‍රී ලංකා රජය සමග එළඳායි සන්නිවේදනයක් පවත්වාගෙන යයි. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය කොටස් ගිණිකරු අතර සන්නිවේදන මාර්ගය ලෙස ක්‍රියා කරයි.</p>
3 (5) (xi)	ප්‍රධාන විධායක නිලධාරියා, බැංකුවේ ඵදිනෙදා සිදුකෙරෙන මෙහෙයුම් හා ව්‍යාපාර කළමනාකරණයේ මුද්‍රත් මට්ටමේ භාරකාරත්වය දරන විධායක ලෙස කටයුතු කරයි.	<p>අනුකූලවී ඇත.</p> <p>බැංකුවේ ඵදිනෙදා කටයුතු සාමාන්‍යාධිකාරී/විධායක නිලධාරී වෙත පවරා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියෙහි සාමාන්‍යාධිකාරී/විධායක නිලධාරියාට පැවරෙන ඵවැනි බලතල පිළිබඳව විශේෂයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.</p>
3 (6)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කළ කමිටු	
3 (6) (i)	මෙම නියමයන් 3(6)(ii), 3(6)(iii) 3(6)(iv) සහ 3(6)(v) යන නියමයන් මගින් දක්වා ඇති පරිදි සෑම බැංකුවක්ම අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු 4 ක් පිහිටු විය යුතුය. සියළුම අනු කමිටු සඳහා ලේකම්වරයෙකු පත් කළ යුතුවේ.	<p>අනුකූලවී ඇත.</p> <p>2017 අංක 12 දරන බැංකු පනතේ නියාමනය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවධානම් කළමනාකරණ කමිටුව, ලිඛිත යොමු කොන්දේසි සහිතව අනිවාර්ය කමිටු සතරක් ස්ථාපිත කර ඇත.</p> <p>සියලුම කමිටු කමිටු සහාපතිවරුන් හරහා සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි.</p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ලේකම්/අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් අදාළ කමිටුවල සහාපතිවරයාගේ අධීක්ෂණය යටතේ රැස්වීම් සංවිධානය කිරීම සහ වාර්තා ආදිය පවත්වාගෙන යන අතර සියලුම කමිටුවල ලේකම් වරයා ලෙස කටයුතු කරයි. අධ්‍යක්ෂ මණ්ඩල කමිටු වාර්තා පිටු අංක 203 සිට 211 දක්වා පිටුවල ඇත.</p>



2021 දී අනුකූලතා මට්ටම

3 (6) (ii) විගණන කමිටුව සම්බන්ධයෙන් පහත සඳහන් නීති අදාළ වේ.

අ. කමිටුවේ සභාපතිවරයා ගණකාධිකරණයේ සහ/හෝ විගණනයෙහි සුදුසුකම් හා අත්දැකීම් සහිත ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතුය.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති, විධායක නොවන සහ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකි.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති අවශ්‍ය සුදුසුකම් හා අත්දැකීම් ඇති අයෙකි. කමිටුවේ සභාපතිවරයා පිළිබඳ තොරතුරු 181 පිටුවේ දැක්වේ.

ආ. කමිටුවේ සියළුම සාමාජිකයින් විධායක නොවන අධ්‍යක්ෂවරුන් විය යුතුය.

අනුකූලවී ඇත.

බැංකුවේ සියළු අධ්‍යක්ෂවරු විධායක නොවන අධ්‍යක්ෂවරු වෙති. එහෙයින්, කමිටුවේ සියළුම සාමාජිකයෝ විධායක නොවන අධ්‍යක්ෂවරු වෙති.

ඇ. පහත කරුණු සම්බන්ධයෙන් කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.

අනුකූලවී ඇත.

යොමු නියමයන්ට අනුව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අනෙකුත් නිර්දේශ අතර පහත සඳහන් නිර්දේශ කරයි.

(i) අදාළ නීතිවලට අනුකූල වෙමින් විගණන සේවා සඳහා බාහිර විගණකවරයෙකු පත් කිරීම;

- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින්වර විගණකවරුන් හට නිකුත් කරන ලද උපදෙස් ක්‍රියාත්මක කිරීම.

(ii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින්වර විගණකවරුන් හට නිකුත් කරන ලද උපදෙස් ක්‍රියාත්මක කිරීම;

- අදාළ ගිණුම්කරණ ප්‍රමිති භාවිතයට ගැනීම.

(iii) අදාළ ගිණුම්කරණ ප්‍රමිති භාවිතයට ගැනීම සහ;

අදාළ ප්‍රඥප්ති වලට අනුව විගණකාධිපති බැංකුවේ බාහිර විගණකවරයා වශයෙන් කටයුතු කරයි. එබැවින්, බාහිර විගණකවරයා සම්බන්ධයෙන් කමිටුවට වගකීමක් නොපැවරේ.

(iv) විගණන කොටස්කරුවන් සමග බැඳීම වසර 5 නොඉක්මවයි නම් සහ පූර්ව කාලසීමාව සම්පූර්ණ කළ දින පටන් වසර 3 ක් ඉකුත්වීමට ප්‍රථම අදාළ විගණන කොටස්කරුවන් හා යළි විගණන බැඳීමකට ඇතුළු නොවන්නේ නම් සේවා කාලය, විගණන ගාස්තු හා විගණකවරයාගේ ඉල්ලා අස්වීම හෝ සේවයෙන් පහකිරීම.

ඈ. අදාළ වන ප්‍රමිති සහ යහපරිච්ඡේද අනුව විගණන ක්‍රියාවලිනිදි බාහිර විගණකවරයාගේ ස්වාධීනත්වය, විෂයය මූලිකත්වය සහ කාර්යක්ෂමතාවය කමිටුව විසින් සමාලෝචනය හා නිරීක්ෂණය කළ යුතුය.

අනුකූලවී ඇත.

විගණකාධිපතිවරයා බාහිර විගණකවරයා ලෙස කටයුතු කරන බැවින් ස්වාධීනත්වය සහ විෂයය මූලිකත්වය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කොට පවත්වාගැනීම සිදු වෙයි. විගණන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම්වලදී රජයේ විගණන අධිකාරී සමග සාකච්ඡා කරනු ලැබේ.

ඉ. විගණන නොවන සේවා ලබාදීම සඳහා බාහිර විගණකවරයෙකු යොදා ගැනීම පිළිබඳ ප්‍රතිපත්තියක් කමිටුව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය.

අදාළ නොවේ.

විගණකාධිපතිවරයා බැංකුවේ බාහිර විගණකවරයා ලෙස කටයුතු කරයි.

කෙසේ වුවත්, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ප්‍රඥප්තිය ප්‍රකාරව, තමාට සහයවීම සඳහා විගණකාධිපතිවරයා තවත් බාහිර විගණකවරයෙකු පත් කරන්නේ නම් එමගින් විගණන සේවා සපයන ආයතනයේ ස්වාධීනත්වය, විෂයය මූලිකත්වය සහ කාර්යක්ෂමතාවය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. 2021 වර්ෂයේ විගණනය සඳහා අර්නස්ට් ඇන්ඩ් යන්ග් සමාගම (Messers Earnest and Young) තෝරාපත් කරගන්නා ලදී.

ඊ. කමිටුව විසින් විගණනය ඇරඹීමට ප්‍රථම විගණනයේ ස්වභාවය හා විෂයය පටය පිළිබඳ බාහිර විගණකවරුන් සමග සාකච්ඡා කර අවසන් නිගමනයකට පැමිණිය යුතුය.

අදාළ නොවේ.

විගණනයේ විෂයය පටය හා සීමාව බාහිර විගණකවරයා ලෙස කටයුතු කරන විගණකාධිපති විසින් නිර්ණය කරනු ලබයි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

← වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකු වාර්ෂික වාර්තාව 2021 →

2021 දී අනුකූලතා මට්ටම

උ. බැංකුවේ මූල්‍ය ප්‍රකාශවල, වාර්ෂික වාර්තාවේ ගිණුම්වල හා හෙළිදරව් කිරීම පිණිස සකසා ඇති ජ්‍යෙෂ්ඨතා වාර්තාවන්හි විශ්වසනීය බව හා ඒවායෙහි අන්තර්ගතය, සැලකිය යුතු මූල්‍ය වාර්තාකරණ තීරණ අධීක්ෂණය කරනු පිණිස කමිටුව විසින් බැංකුවේ මූල්‍ය තොරතුරු සාමාලෝචනය කරනු ලැබිය යුතුය. අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම බැංකුවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් හා ජ්‍යෙෂ්ඨතා වාර්තා සමාලෝචනය කිරීමේදී කමිටුව පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. (i) ප්‍රධාන විනිශ්චය ක්ෂේත්‍ර; (ii) ගිණුම්කරණ ප්‍රතිපත්ති හා යහපරිච්චල කිසියම් වෙනස්වීමක්; (iii) විගණනයෙන් පැන නගින සැලකිය යුතු ගැලපීම්; (iv) ව්‍යාපාර අඛණ්ඩතා උපකල්පනය සහ (v) අදාළ ගිණුම්කරණ ප්‍රමිති සහ අනෙකුත් නීතිමය අවශ්‍යතා වලට අනුකූලවීම.

අනුකූලවී ඇත.  
විගණන කමිටුව විසින් ජ්‍යෙෂ්ඨතා මූල්‍ය ප්‍රකාශන සහ හෙළිදරව් කිරීම පිණිස පිළියෙල කර ඇති බැංකුවේ වාර්ෂික වාර්තාව, ප්‍රකාශයට පත්කිරීමට සූදානම් අවස්ථාවේදී සමාලෝචනය කරන ලදී. මෙම සෑම අවස්ථාවකදීම අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ අවධානය පිණිස අභ්‍යන්තර විගණන අංශය විසින් ලබාදෙන සමාලෝචන වාර්තාවෙහි ගිණුම්කරණ ප්‍රතිපත්තීන්හි වෙනස්කම්, ප්‍රධාන තීරණාත්මක ක්ෂේත්‍රයන්හි විචලන ආදිය පිළිබඳ වෙනම සමාලෝචන වාර්තාවක් අභ්‍යන්තර විගණන අංශය විසින් ඉදිරිපත් කෙරේ.  
එසේ කිරීමේ අවශ්‍යතාවය මත අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි.

උ. අවසන් හා අතුරු විගණනවලින් පැන නගින කරුණු, ගැටළු හා සීමා සහ එම කරුණු ඇතුළුව විගණකවරයා විසින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන කරුණක් කමිටුව විසින් සාකච්ඡා කළ යුතුය.

අනුකූලවී ඇත.  
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් අවසන් හා අතුරු විගණනවලින් පැන නගින කරුණු, ගැටළු හා සීමා සාකච්ඡා කරනු ලබයි. විගණකාධිපතිවරයාගේ නියෝජිතයෝ වසර පුරාම කමිටු රැස්වීම් සඳහා සහභාගි වූහ.

එ. කමිටුව විසින් බාහිර විගණකවරයාගේ කළමනාකරණ ලිපිය හා ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාරය සමාලෝචනයට ලක් කළ යුතුය.

අනුකූලවී ඇත.  
මුදල් පනතේ 14 (2) (ඇ) සහ 13 (7) (අ) යන වගන්ති යටතේ ඉදිරිපත් කරන ලද බාහිර විගණකවරයාගේ වාර්තාව සහ ඊට අදාළව කළමනාකාරිත්වයේ ප්‍රතිචාරය අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සමාලෝචනය කරනු ලබයි.

ඒ. බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යභාරය සම්බන්ධයෙන් කමිටුව විසින් පහත සඳහන් පියවර ගත යුතුය.

අනුකූලවී ඇත.  
අභ්‍යන්තර විගණන කමිටුව විසින් සකස් කරන ලද වාර්ෂික විගණන සැලැස්ම අනුමැතිය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත ඉදිරිපත් කොට අනුමත කර ඇත. සැලැස්මට අදාළ විෂයය පර්ය, කාර්යයන් සහ සම්පත් අවශ්‍යතා එහි ඇතුළත් වේ.

i. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ සම්පත්, කාර්ය භාරය හා විෂයය පර්ය ආදියෙහි ප්‍රමාණවත් බව සමාලෝචනය කිරීම සහ එහි කටයුතු කරගෙන යාමට අවශ්‍ය අධිකාරී බලය දෙපාර්තමේන්තුව සතුව පවතින බවට තෘප්තිමත් වීම.

අනුකූලවී ඇත.  
අභ්‍යන්තර විගණන කමිටුව විසින් අභ්‍යන්තර විගණන සැලැස්ම සහ අභ්‍යන්තර විගණන ක්‍රමවේදයන්හි ප්‍රතිඵල සමාලෝචනය කරනු ලබන අතර වැඩි දියුණු කිරීම් සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බවට සහතික වේ.

iii. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ හා ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ යම් කාර්යසාධන ඇගයීමක් සමාලෝචනය කිරීම.

අනුකූලවී ඇත.  
ප්‍රධාන අභ්‍යන්තර විගණකගේ කාර්යසාධනය ඇගයීම සහ අභ්‍යන්තර විගණන කාර්යයේ ක්‍රියාවලිය හා ප්‍රතිඵල ඇගයීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ විගණන කමිටුව විසිනි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයීම සිදු කෙරෙන්නේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් සකස් කරන ලදු අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඇගයීමේ ක්‍රමවේදයට අනුකූලවය. 2021 වර්ෂයට අදාළ ඇගයීම් සිදු කර තිබේ.

iv. අභ්‍යන්තර විගණන කාර්යභාරය සඳහා පත්කළ ප්‍රධානියාගේ, ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පත්වීමක් හෝ සේවය අවසන් කිරීමක් නිර්දේශ කිරීම හා කුලී පදනම මත සේවය සපයන ආයතන පත් කිරීම/ඉවත් කිරීම නිර්දේශ කිරීම.

අදාළ නොවේ.  
වසර තුළදී එවැනි සිදුවීමක් පැන නැගුනේ නැත.

2021 දී අනුකූලතා මට්ටම	
<p>V. අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා සහ වෙනත් සමාගම් හරහා සේවා සපයන්නන් ද ඇතුළුව ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව කමිටුව දැනුවත් කෙරෙන බවට වග බලා ගැනීම සහ එලෙස ඉල්ලා අස්වූ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්හට සහ බාහිර සමාගම් හරහා සේවා සපයනු ලබන සේවකයින්හට ඔවුන්ගේ ඉල්ලා අස්වීම් සම්බන්ධ හේතු සැපයීමට අවස්ථාව සැපයීම.</p>	<p>අදාළ නොවේ. වසර තුළදී එවැනි සිදුවීම්ක් පැන නැගුණේ නැත.</p>
<p>vi. අභ්‍යන්තර විගණන කාර්යයන් ස්වාධීනව සිදුකරනු ලබන බවට සහතිකවීම වස් එහි කටයුතු අපක්ෂපාතීව, ප්‍රවීණත්වයකින් හා නිසි වෘත්තීමය සැලකිල්ලකින් යුතුව සිදු කිරීම.</p>	<p>අනුකූලවී ඇත. බැංකුවේ පාලන ව්‍යුහය අනුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන) අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුව වාර්තා කරන අතර බැංකුවේ වෙනත් මෙහෙයුම් වලින් ස්වාධීන වේ.</p>
<p>ඔ. සිදුකරන අභ්‍යන්තර විමර්ශනවල මූලික හෙළිදරව් කිරීම් සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර කමිටුව විසින් සැලකිල්ලට ගනු ලැබිය යුතුය.</p>	<p>අනුකූලවී ඇත. කමිටුව විසින් අභ්‍යන්තර විමර්ශනවලද සිදු කරන ලද මූලික හෙළිදරව් කිරීම් සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සමාලෝචනය කර ඇත. එවැනි පරීක්ෂණ වල නිර්දේශ ක්‍රියාත්මකවූ බවද සහතික කෙරේ.</p>
<p>ඕ. ප්‍රධාන මූල්‍ය නිලධාරියා, ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා සහ බාහිර විගණකවරුන්ගේ නියෝජිතයෙක් සාමාන්‍යයෙන් රැස්වීම් වලට සහභාගී වෙති. විධායක අධ්‍යක්ෂවරුන් නොමැතිව කමිටුව විසින් බාහිර විගණකවරුන් සමග අවම වශයෙන් රැස්වීම් 2 ක් පවත්වා ඇත.</p>	<p>අනුකූලවී ඇත. සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන) වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය ආයතනික සැලසුම් සහ කළමනාකරණ තොරතුරු පද්ධති) සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සාමාන්‍යයෙන් රැස්වීම් සඳහා සහභාගී වෙති. 2021 වර්ෂයේදී රැස්වීම් 13 ක් පවත්වා ඇති අතර, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සමග රැස්වීම් 13ටම සහභාගීවී ඇත.</p>
<p>ක. කමිටුවලට, i. කමිටුවේ විෂයය ක්ෂේත්‍රයට අයත් ඕනෑම කරුණක් පිළිබඳව විමර්ශනය කිරීමේ පැහැදිලි බලයක් ; ii. ඒ සඳහා අවශ්‍ය සම්පත් ; iii. තොරතුරු ලබාගැනීමේ පුරුණ හැකියාව; සහ iv. අවශ්‍ය විටෙක අදාළ අන්දැකීම් සහිත බාහිර පාර්ශ්වයන්ට ආරාධනා කිරීමේ හා බාහිර පාර්ශ්වයන් වෙතින් වෘත්තීමය උපදෙස් ලබා ගැනීමේ අධිකාරිය තිබිය යුතුය.</p>	<p>අනුකූල වී ඇත. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය අනුව කමිටුවට පහත බලතල ඇත. • සිය යොමු කිරීමේ අනුදේශයට අනුකූලව ඕනෑම කරුණක් විමර්ශනය කිරීමේ පැහැදිලි බලය • එසේ කිරීමට අවශ්‍ය සම්පත් • තොරතුරු ලබාගැනීමේ පුරුණ හැකියාව • බාහිර වෘත්තීය උපදෙස් ලබාගැනීමේ සහ අවශ්‍ය වෛතෝන් සහභාගීවීම සඳහා අදාළ සුදුසුකම් සහිත පුද්ගලයන්ට ආරාධනා කිරීමේ බලය පිටු අංක 203 සිට 205 දක්වා ඇති අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව බලන්න.</p>
<p>ග. සාකච්ඡා කළ යුතු කරුණු සම්බන්ධයෙන් නිසි දැනුම්දීමකින් පසුව නිරතුරුව කමිටුව රැස්ව, එහි වගකීම් හා රාජකාරී ඉටු කිරීම සම්බන්ධ නිගමන වාර්තාකර තබා ගත යුතුය.</p>	<p>අනුකූලවී ඇත. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව නිතිපතා රැස්වීම් සැලසුම් කර ඇත. අවශ්‍යවූ විට අමතර රැස්වීම් සංවිධානය කෙරේ. වර්ෂය තුළ කමිටුව සය වතාවක් රැස් වී තිබේ. සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන කරුණු පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු සාමාජිකයන්ට නිසිලෙස පෙරදැනුම්දීමක් සිදු කරනු ලබන අතර එහි රාජකාරී හා වගකීම් ඉටු කිරීමට අදාළ නිගමන අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ලේකම්/ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් පවත්වාගෙන යනු ලබන වාර්තා වල සටහන් කෙරේ.</p>
<p>ව. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත කරුණු විස්තරාත්මකව හෙළිදරව් කළ යුතුය. i. විගණන කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු; (ii) වර්ෂය තුළ පවත්වන ලද විගණන කමිටු රැස්වීම් සංඛ්‍යාව; සහ (iii) එම රැස්වීම් සඳහා එක් එක් අධ්‍යක්ෂවරයාගේ සහභාගීත්වය පිළිබඳ විස්තර</p>	<p>අනුකූලවී ඇත. පිටු අංක 203 සිට 205 දක්වා ඇති අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාවේ පහත කරුණු අඩංගු වේ. i. විගණන කමිටු ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර ii. 2020 වසර තුළ පවත්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් ගණන iii. එම රැස්වීම් වලට අදාළ එක් එක් අධ්‍යක්ෂවරයාගේ සහභාගීත්වය පිළිබඳ තොරතුරු</p>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්වාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වර්තමානම විධානම්  
අපගේ තීරණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→ ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

		2021 දී අනුකූලතා මට්ටම
	<p>ජ. කමිටුවේ ලේකම්, සමාගමේ ලේකම් හෝ අභ්‍යන්තර විගණන කාර්යයෙහි ප්‍රධානියා වන අතර, කමිටු රැස්වීම් පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කරන අතර විස්තරාත්මක කමිටු වාර්තා පවත්වාගෙන යාම සිදු කෙරේ.</p>
	<p>ට. මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලනය හෝ වෙනත් කටයුතුවලදී සිදුවිය හැකි විෂමාවාර සම්බන්ධයෙන් සේවකයින්ට සිය රහස්‍යභාවය රැකගනිමින් කරුණු දැක්විය හැකි ආකාරය පිළිබඳ කමිටුව විසින් සමාලෝචනය කළ යුතුය. ඒ අනුව, එවන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන හා සාධාරණ විමර්ශන පැවැත්වීම සඳහා සුදුසු පියවර ගන්නා බවටත්, බාහිර විගණකවරුන් සමග බැංකුව පවත්වන සබඳතා අධීක්ෂණය සඳහා වන ප්‍රධාන නියෝජිත අධිකාරිය ලෙස ක්‍රියා කිරීමටත් කමිටුව වග බලා ගත යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතකරන ලද වංචා අවදානම් කළමනාකරණය සහ සහිත පෙර දැනුම්දීමේ (විස්ට්‍රල් බ්ලෝවින් පොලිසි) ක්‍රියාවලියක් බැංකුව තුළ ක්‍රියාත්මක වේ. සුදුසු පසු විපරම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැදගත් අනාවරණ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කර ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව බාහිර විගණකවරයා සමග බැංකුවේ සබඳතා අධීක්ෂණයට කිරීමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කරයි.</p>
3 (6) (iii)	<p>මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව සම්බන්ධයෙන් පහත නීති අදාළ වේ.</p> <p>අ. බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට, සමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වලට අදාළ පාරිශ්‍රමික පිළිබඳ ප්‍රතිපත්තිය (වැටුප්, දීමනා හා වෙනත් මූල්‍ය ගෙවීම්) තීරණය කිරීම.</p> <p>ආ. කමිටුව විසින් අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරියා හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් සඳහා අරමුණු හා ඉලක්ක ලබාදිය යුතුය.</p>	<p>අධ්‍යක්ෂවරුන්ගේ වේතනය තීරණය කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය විසිනි.</p> <p>1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 10 වන වගන්තිය හා එහි සංශෝධන අනුව අධ්‍යක්ෂවරුන්ගේ වේතනය විෂයයභාර අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබයි. සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් වල වේතන සාමූහික එකඟතා ගිවිසුම සහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව විසින් තීරණය කරනු ලබයි.</p> <p>අනුකූලවී ඇත.</p> <p>1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 10 වන වගන්තිය හා එහි සංශෝධන අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් සන්දේනෙක වන අතර ඉන් පස්දෙනෙක් පත් කරන්නේ විෂයයභාර අමාත්‍යවරයා විසිනි. අනෙක් දෙදෙනා නිල බලයෙන් පත් වන අධ්‍යක්ෂවරු වෙති. එබැවින්, නියවිත අරමුණු හා ඉලක්ක ඔවුන් වෙත පවරා නැත.</p> <p>සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් සඳහාම ඉලක්ක හා අරමුණු සකස් කරන්නේ උපාය මාර්ගික ව්‍යාපාර සැලසුම පදනම් කරගෙන වන අතර ඒ පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් බැංකුවේ ක්‍රියාකාරී සැලැස්මෙහි දක්වා ඇත. ඒවා ප්‍රධාන කාර්යසාධන දර්ශක හා සම්බන්ධ වේ.</p>
	<p>ඇ. කමිටුව විසින්, දෙන ලද ඉලක්ක වලට අනුව ප්‍රධාන විධායක නිලධාරීගේ හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වල කාර්යසාධනය කලින් කලට ඇගයීම සිදු කළ යුතු අතර වේතන, ප්‍රතිලාභ හා කාර්යසාධනය මත ලබාදෙන වෙනත් දිරිදීමනා සංශෝධනය කිරීමේදී මූලික කරගත යුතු පදනම තීරණය කළ යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, දෙන ලද ඉලක්ක වලට අනුව ප්‍රධාන විධායක නිලධාරීගේ හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වල කාර්යසාධනය ඇගයීම සඳහා වන නිර්ණායක කමිටුව වෙත ලබාදෙන ලදී.</p>
	<p>ඈ. ප්‍රධාන විධායක නිලධාරී හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරනු ලබන රැස්වීම් හැරුණුවිට අනෙකුත් සෑම කමිටු රැස්වීමකටම ප්‍රධාන විධායක නිලධාරියා සහභාගී විය යුතුය.</p>	<p>අනුකූලවී ඇත.</p> <p>සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරනු ලබන රැස්වීම් හැරුණුවිට අනෙකුත් සෑම කමිටු රැස්වීමකටම සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරියා සහභාගී වී තිබේ.</p>
3 (6) (iv)	<p>නාමයෝජනා කමිටුව සම්බන්ධයෙන් පහත නීති අදාළ වේ.</p> <p>අ. කමිටුව විසින් නව අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරියෙකු සහ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් තෝරා ගැනීම/පත් කිරීම සඳහා කාර්ය පටිපාටියක් ක්‍රියාත්මක කළයුතුය.</p>	<p>අදාළ නොවේ.</p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්ගෙන් සන්දේනෙක පත් කරන්නේ විෂයයභාර අමාත්‍යවරයා විසින් වන අතර අනෙක් දෙදෙනා නිල බලයෙන් පත් වන අධ්‍යක්ෂවරු වෙති.</p>

		2021 දී අනුකූලතා මට්ටම
		<p>11 වගන්තිය වන වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් අධ්‍යක්ෂවරයෙකු එහි සභාපති වශයෙන් පත් කළ යුතු වේ.</p> <p>26 වන වගන්තිය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සුදුසු හා යෝග්‍ය පුද්ගලයෙකු බැංකුවේ සාමාන්‍යාධිකාරී ලෙස පත් කළ යුතු අතර එම තැනැත්තා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීද වේ.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කිරීමේ කමිටුවේ නිර්දේශ මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් පත් කරනු ලැබේ.</p>
	ආ. වත්මන් අධ්‍යක්ෂවරුන් යළි තෝරා පත් කිරීම, කමිටුව විසින් සලකා බලා නිර්දේශ කිරීම (හෝ නොකිරීම) සිදු කරනු ලබයි.	<p>අදාළ නොවේ.</p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්ගෙන් සත්දෙනෙක් පත් කරන්නේ විෂයයභාර අමාත්‍යවරයා විසින් වන අතර අනෙක් දෙදෙනා නිල බලයෙන් පත් වන අධ්‍යක්ෂවරු වෙති.</p>
	ඇ. ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සහ ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ තනතුරු සඳහා තෝරා පත් කිරීමේ හෝ උසස්කිරීමේ සුදුසුකම් සලකා බැලීමේ නිර්ණායක, කමිටුව විසින් සකස් කළ යුතුය.	<p>අනුකූලවී ඇත.</p> <p>1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට හා එහි සංශෝධන වලට අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත පිළිගත් ක්‍රමවේදයක් මත පදනම්ව සාමාන්‍යාධිකාරී/විධායක නිලධාරී පත් කරනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද උසස්වීම් ක්‍රමයක් බැංකුව තුළ ක්‍රියාත්මක කර තිබෙන අතර ප්‍රධාන කළමනාකරණ තනතුරු වලට පත් කිරීම හෝ උසස් කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා එහි සඳහන් කර ඇත.</p>
	ඈ. 3 (3) නියාමනයෙහි අන්තර්ගත නිර්ණායක මගින් නියමිත ලෙස දක්වා ඇති පරිදි, අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ තනතුරු හොඳවන පිරිස ඊට සුදුසු හා යෝග්‍ය බවට කමිටුව විසින් සහතික විය යුතුය.	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂවරුන් සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ පත්කරන අවස්ථාවේදී ඔවුන්ගෙන් අත්සන් සහිත දීවීරුම් ප්‍රකාශ සහ සහතික කිරීමේ ප්‍රකාශ අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් විසින් භාරගනු ලබන අතර ඉන් පසුව එම ප්‍රකාශ මානව සම්පත් සංවර්ධන අංශය විසින් ලබාගෙන යෝග්‍යතාව ඇගයීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කෙරේ.</p>
	ඉ. විශ්‍රාම යාමට නියමිත අධ්‍යක්ෂවරුන් / ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් සඳහා අනුප්‍රාප්තික වැඩ පිළිවෙලක් සහ නව විශේෂඥතාවය/අතිරේක අවශ්‍යතා පිළිබඳව සලකා බලා කමිටුව විසින් වරින්වර නිර්දේශ ඉදිරිපත් කළයුතුය.	<p>අනුකූලවී ඇත.</p> <p>සභාපති, අධ්‍යක්ෂවරුන් හා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීන්ගේ පත්වීම් සිදු කෙරෙන්නේ 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට හා එහි සංශෝධන වලට අනුවය. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අනුප්‍රාප්තික සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුවේ නිර්දේශය මත අනුප්‍රාප්තික වැඩපිළිවෙලට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් පත් කරනු ලබයි.</p>
	ඊ. ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු කමිටුවේ සභාපති ධුරය දැරිය යුතුය. ආරාධනය පිට ප්‍රධාන විධායක නිලධාරී හට රැස්වීම් වලට සහභාගි විය හැකිය.	<p>අදාළ නොවේ.</p> <p>කමිටුවේ සභාපතිත්වය දරන්නේ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු විසිනි.</p>
3 (6) (V)	ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව:	
	අ. ණය, වෙළඳපොළ ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ උපාය මාර්ගික අවදානම වැනි පුළුල් අවදානම් කාණ්ඩ අධීක්ෂණය කිරීම සඳහා අවම වශයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ පිරිස් වලින් කමිටුව සමන්විත විය යුතුය. කමිටුව ප්‍රධාන කළමනාකරණ පිරිස් සමඟ සම්පව කටයුතු කළ යුතු අතර කමිටුව වෙත පවරා ඇති අධිකාරිය සහ වගකීම යන රාමුව තුළ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් කීරණ ගත යුතුය.	<p>අනුකූල වී ඇත.</p> <p>ණය, වෙළඳපොළ ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ උපාය මාර්ගික අවදානම වැනි පුළුල් අවදානම් කාණ්ඩ අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන අවදානම් නිලධාරීන්ගෙන් කමිටුව සමන්විත වේ. ආරාධනය මත අනුකූලතා නිලධාරීන් සියළුම රැස්වීම් වලට සහභාගි වේ. අවශ්‍යතාවය මත ඕනෑම ප්‍රධාන කළමනාකරණ නිලධාරියෙකු හෝ සේවක මණ්ඩලයේ නිලධාරියෙකුට ආරාධනා කෙරේ. කමිටුව වෙත පවරා ඇති අධිකාරිය හා වගකීම් රාමුව තුළ ප්‍රධාන කළමනාකරණ පිරිස් සමඟ කමිටුව සම්පව කටයුතු කරයි.</p>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතට අනුකූලතා වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ පාලක වාර්තාව 2021

2021 දී අනුකූලතා මට්ටම

අ. කමිටුව විසින්, බැංකුව මුහුණදෙන සියළු අවදානම්, එනම්, ණය, වෙළඳපොළ ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ උපාය මාර්ගික අවදානම, දර්ශක හා කළමනාකරණ තොරතුරු මත පදනම්ව මාසිකව ඇගයිය යුතුය. පරිපාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම් වල අවදානම් කළමනාකරණය, බැංකු පදනම හා සමූහ පදනම යන දෙයාකාරයෙන්ම සිදු කළ යුතුය.

අනුකූල වී ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ නිර්දේශය මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ණය අවදානම් කළමනාකරණය, වෙළඳපොළ හා ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය හා මෙහෙයුම් අවදානම් කළමනාකරණය හා සම්බන්ධ ප්‍රතිපත්ති අනුමත කරනු ලැබ ඇත. එය බැංකුවේ අවදානම් ඇගයීම හා කළමනාකරණ රාමුව සකස් කරනු ලබයි.

ඇ. කමිටුව විසින් ණය කමිටුව, වත්කම් හා වගකීම් කමිටුව ආදී සියළු කළමනාකරණ කමිටුවල ප්‍රමාණාත්මකභාවය හා එළදායීතාවය සමාලෝචනය අතර එමගින් ඒ හා ආශ්‍රිත නිශ්චිත අවදානම් හඳුනාගෙන ඒවා කමිටුව විසින් හඳුනාගෙන ඇති ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමා යටතේ කළමනාකරණය වගබලාගනු ලබයි.

කමිටුව විසින් සමාලෝචනය කරනු ලබන පූර්ව නිශ්චිත අවදානම් අභිරුචි මට්ටම මත පදනම්ව අවදානම් කළමනාකරණ අංශය විසින් බැංකු පදනමෙන් හා සමූහ පදනමෙන් අවදානම් දර්ශක පිළිබඳ මාසික වාර්තා ඉදිරිපත් කරනු ලබයි.

ඈ. නිශ්චිත අවදානම් වලින් ඇතිවන ප්‍රතිඵල අවම කිරීම සඳහා කමිටුව විසින් කඩිනම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලබයි.

අනුකූල වී ඇත.

ප්‍රමාණවත් බව සහ සඵලතාවය තක්සේරු කිරීමට නිශ්චිත අවදානම් ආමන්ත්‍රණය කිරීම සහ එම අවදානම් කළමනාකරණය කිරීම සහතික කිරීමට නිශ්චිතව දක්වා ඇති පරිදි ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමාවන් තුළ බැංකුවේ අවදානම් රුචි මට්ටම අනුව ණය කමිටුව, ආයෝජන කමිටුව සහ වත්කම් හා වගකීම් කමිටුව වැනි කළමනාකරණ මට්ටමේ කමිටු වල වාර්තා සමාලෝචනය කරයි.

සියළුම කළමනාකරණ මට්ටමේ කමිටු වල ප්‍රමාණාත්මකභාවය හා එළදායීතාවය අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් වාර්ෂිකව සමාලෝචනය කරනු ලබයි.

ඉ. යාවත්කාලීන කළ ව්‍යාපාරික අඛණ්ඩතා සැලසුම්ද ඇතුළුව අවදානම් කළමනාකරණයේ සියළු අංශ ඇගයීම සඳහා කමිටුව අවම වශයෙන් ත්‍රෛමාසිකව රැස්විය යුතුය.

අනුකූල වී ඇත.

කමිටුවේ නිර්දේශ මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරන ලද දුරදර්ශී මට්ටම් ඉක්මවන ආකාරයේ අවදානම් පැන නගින අවස්ථාවලදී නියාමන හා ප්‍රතිපත්ති මට්ටමේ අවශ්‍යතා මත පදනම්ව එවැනි අවදානම් අවම කිරීම සඳහා කමිටුව විසින් ක්ෂණික නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලබයි.

ඊ. කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි සහ/හෝ බැංකු අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ විසින් නියම කර ඇති පරිදි නිශ්චිත අවදානම් හඳුනාගැනීමට හා ඒ සම්බන්ධයෙන් නිසි නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව කමිටුව විසින් යෝග්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

අනුකූල වී ඇත.

වසර තුළ කමිටුව රැස්වීම් පහක් පවත්වා තිබේ. රැස්වීම් හා සහභාගීත්වය පිළිබඳ තොරතුරු පිටු අංක 210 හි දැක්වේ.

උ. කමිටුව විසින් සෑම රැස්වීමකම පවත්වා සතියක් ඇතුළත අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස්, එකඟතාවය සහ/ හෝ උපදෙස් සඳහා අවදානම් ඇගයීම් වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය

අනුකූල වී ඇත.

එවැනි ගැටළු විසඳීම සඳහා බැංකුව විසින් විනය ක්‍රියාපටිපාටියක් ස්ථාපනය කරන ලදී. වසර තුළ එවන් අවශ්‍යතාවයක් පැන නොනැගුණි.

අනුකූල වී ඇත.

කමිටුවේ නිර්දේශ සහ අවදානම් කළමනාකරණ වාර්තා සමග රැස්වීමට අදාළ සවිස්තරාත්මක වාර්තාව රැස්වීමෙන් පසුව ඊළඟට පැවැත්වෙන පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම වෙත ඉදිරිපත් කෙරේ.

ඌ. බැංකුවේ සියළු මෙහෙයුම් ක්ෂේත්‍ර ආශ්‍රිතව නීති, රෙගුලාසි, නියාමන උපදෙස්, අභ්‍යන්තර පාලන සහ අනුමත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බැංකුවේ අනුකූලතාව ඇගයීම පිණිස කමිටුව විසින් අනුකූලතා ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතුය. ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පිරිස අතුරෙන් තෝරාගන්නා ලද කැපවීමෙන් කටයුතු කරන අනුකූලතා නිලධාරියෙකු විසින් අනුකූලතා ක්‍රියාවලිය ක්‍රියාවට නැංවිය යුතු අතර, ඒ පිළිබඳව වරින්වර කමිටුවට වාර්තා කළ යුතුය.

අනුකූල වී ඇත.

බැංකුවේ සියළු මෙහෙයුම් ක්ෂේත්‍ර ආශ්‍රිතව නීති, රෙගුලාසි, නියාමන උපදෙස්, අභ්‍යන්තර පාලන සහ අනුමත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බැංකුවේ අනුකූලතාව ඇගයීම පිණිස අනුකූලතා ක්‍රියාවලිය ස්ථාපිත කර තිබේ. මෙම කාර්යය පිළිබඳව ප්‍රධානත්වය දරනු ලබන්නේ අනුකූලතා නිලධාරියා විසිනි. අනුකූලතා නිලධාරියා විසින් කලින් කලට අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව/ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා ඉදිරිපත් කරනු ලබයි.

		2021 දී අනුකූලතා මට්ටම
3 (7)	සම්බන්ධිත පාර්ශ්වවල ගනුදෙනු	
3 (7) (i)	කිසියම් පුද්ගලයෙකු හා බැංකුව අතර කිසියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පැන නැගිය හැකි ඕනෑම ආකාරයේ අනියම් සටහනක් වැළැක්වීමට අවශ්‍ය පියවර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබිය යුතුය.	<p>අනුකූලවී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය අභිලාෂ ගැටීම වළක්වාලීම අරමුණු කරගෙන සම්බන්ධිත පාර්ශ්වයන්ට වඩා වාසිදායක ලෙස සැලකීම සීමා කිරීම සඳහා සම්බන්ධිත පාර්ශ්ව, ඔවුන්ගේ ගනුදෙනු සහ ඒ ආශ්‍රිත සීමා ආවරණය කෙරෙන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සම්බන්ධිත පාර්ශ්ව වල ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තියක් බැංකුව තුළ ක්‍රියාත්මක වේ.</p> <p>ඔවුන්ට ආදාළ සම්බන්ධිත පාර්ශ්ව වල ගනුදෙනු තනි තනිව ප්‍රකාශ කරන ලෙස අධ්‍යක්ෂවරුන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. ස්වයංක්‍රීය පද්ධතියක් ඔස්සේ මෙම ගනුදෙනු නිරීක්ෂණය කෙරේ.</p>
3 (7) (ii)	සම්බන්ධිත පාර්ශ්ව සමග සිදු කරන ගනුදෙනු වල ස්වභාවය මේ නියාමනය තුළින් ආවරණය විය යුතුය.	<p>අනුකූල වී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සම්බන්ධිත පාර්ශ්ව සමග සිදු කරන ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තිය මගින් පහත දැක්වෙන ගනුදෙනු ආවරණය වේ.</p> <p>අ. ප්‍රදානයේ උපරිම සීමාව පිළිබඳව මූල්‍ය මණ්ඩල නියාමනයේ නිශ්චිතව දක්වා ඇති පරිදි ඕනෑම ආකාරයක ප්‍රදානයක් ලබාදීම.</p> <p>ආ. තැන්පතු, ණය ගැනීම් හා ආයෝජන ලෙස බැංකුවේ ඕනෑම වගකීමක් නිර්මාණය කිරීම.</p> <p>ඇ. මූල්‍ය හෝ මූල්‍ය නොවන ඕනෑම සේවාවක් බැංකුවට සැපයීම හෝ බැංකුවෙන් ලබාගැනීම.</p> <p>ඈ. එවැනි සම්බන්ධිත පාර්ශ්ව වලට එළදායී විය හැකි ගිණිකාරීන්ට විභවතාවයකින් යුත්, රහස්‍ය නැතහොත් වෙනත් ආකාරයකින් සංවේදී තොරතුරු බෙදාගැනීමට මගපාදන, බැංකුව හා සම්බන්ධිත පාර්ශ්ව අතර වාර්තාකරණ ක්‍රමවේදයක් සහ තොරතුරු ප්‍රවාහයක් පවත්වාගැනීම.</p> <p>සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම් යටතේ මේ පිළිබඳ තොරතුරු සටහන් අංක 367හි දක්වා ඇත.</p>
3 (7) (iii)	ඉහත 3 (7) (i) නියමයෙහි නිශ්චිතව දක්වා ඇති පරිදි ඒ හා සමාන ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන බැංකුවේ වෙනත් පාර්ශ්වයන්ට ලබා දෙන සැලකීමට වඩා වැඩි සැලකීමක් එවන් පාර්ශ්ව වෙත පිරිනැමෙන ආකාරයෙන් ආශ්‍රිත පාර්ශ්ව සමග ගනුදෙනුවල නියැලීමෙන් වළකින බවට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය.	<p>අනුකූලවී ඇත.</p> <p>බැංකුවේ සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු ප්‍රතිපත්තිය මගින් ගනුදෙනු තහනම් කරනු ලබන අතර එමගින් අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබා දෙන ප්‍රමාණයට වඩා සම්බන්ධිත පාර්ශ්වයන්ට වඩාත් හිතකර සැලකිලි ලබාදෙනු ඇත. ඒවාට පහත සඳහන් දෑ ඇතුළත් වේ.</p> <p>අ. බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් නියමිත ප්‍රතිශතය ඉක්මවා සම්බන්ධිත පාර්ශ්වයන්ට මුද්‍රා ශුද්ධ පහසුකම් ප්‍රදානය කිරීම.</p> <p>ආ. බැංකුවේ හොඳම ණයදීමේ අනුපාතිකයට වඩා අඩු පොලී අනුපාතිකයක් අය කිරීම හෝ නොබැඳි සැසඳිය හැකි ප්‍රතිපාර්ශ්වයක් සමග සැසඳිය හැකි ගනුදෙනුවක් සඳහා බැංකුවේ තැන්පතු අනුපාතයට වඩා වැඩි මුදලක් ගෙවීම.</p> <p>ඇ. සම්බන්ධිත නැති පාර්ශ්වයන් සමග සිදුකරන සාමාන්‍ය ව්‍යාපාරයේදී ලබාදී ඇති කොන්දේසි ඉක්මවා යමින් හිතකර කොන්දේසි, වෙළඳ පාඩු ආවරණය කිරීම සහ/හෝ ගාස්තු, කොමිස් නිදහස් කිරීම වැනි වරණීය පහසුකම් සැපයීම</p> <p>ඈ. ඇගයීම් ක්‍රියාපටිපාටියකින් තොරව සම්බන්ධිත පාර්ශ්වයකට සේවා සැපයීම හෝ සේවා ලබාගැනීම</p>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ පාත්‍රීක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

2021 දී අනුකූලතා මට්ටම

9. නීත්‍යානුකූල රාජකාරි සහ කාර්යයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය පරිදි හැර, අදාළ පාර්ශ්ව සමග විභව හිමිකාර, රහස්‍ය හෝ වෙනත් සංවේදී තොරතුරු හුවමාරු කර ගැනීමට හේතු වියහැකි වාර්තාකරණ පිළිවෙල සහ තොරතුරු ප්‍රවාහයන් පවත්වාගෙන යාම.

අනුකූලතා අංශය විසින් අධීක්ෂණය කරනු ලබන සහ අනුකූලතා තත්වය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන මාසික අනුකූලතා වාර්තාවේ දක්වා ඇති අදාළ පාර්ශ්ව ගනුදෙනු අධීක්ෂණය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත ක්‍රියාවලියක් බැංකුව විසින් ක්‍රියාත්මක කර ඇත. තවද, අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානයට ගෙන එන යම් අනුකූලතාවයක් නොමැති නම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විසඳනු ලැබේ. සාමාන්‍ය ව්‍යාපාරයේදී සම්බන්ධිත පාර්ශ්වය සමග සිදු කරනු ලබන ගනුදෙනු (ඇත්නම්) 49.5 සටහනේ 367 පිටුවේ මූල්‍ය ප්‍රකාශන "සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම" මගින් අනාවරණය කර ඇත.

3 (7) (iv) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී අදාළ අධ්‍යක්ෂවරයා හැර අනෙකුත් අධ්‍යක්ෂවරුන්ගෙන් තුනෙන් දෙකකට නොඅඩු පිරිසකගේ ඡන්දයෙන් අනුමැතිය ලැබී ඇති විට හැර බැංකුවක් එහි අධ්‍යක්ෂවරයෙකුට හෝ එවැනි අධ්‍යක්ෂවරයෙකුගේ සමීප ඥාතියෙකුට කිසිදු ආකාරයක ප්‍රදානයක් ලබාදීමට කටයුතු නොකළ යුතුය.

අනුකූලවී ඇත.  
එවැනි සිදුවීම් වාර්තා වී නොමැත.

3 (7) (V) අ. බැංකුවක් මගින්, යම් පුද්ගලයෙකුට හෝ පුද්ගලයෙකුගේ සමීප ඥාතියෙකුට හෝ පුද්ගලයෙකුගේ සැලකිය යුතු උනන්දුවක් ඇති අරමුණක් වෙනුවෙන් කිසියම් ප්‍රදානයක් ලබාදී ඇති විටක, පසු කාලීනව එකී පුද්ගලයා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් වුවහොත් එම පුද්ගලයා අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීමෙන් වසරක් ඇතුළත ඒ සඳහා මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද හැකි වන පරිදි සුදුසු ඇපකරයක් ලබා ගැනීමට බැංකුව කටයුතු කළ යුතුය.

අනුකූලවී ඇත.  
අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීම් ලැබීමට පෙර සියළුම අධ්‍යක්ෂවරුන් වෙතින් ප්‍රකාශ ලබාගැනීමට අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් කටයුතු කරන අතර එයට වැඩිමනත් ගනුදෙනු ඇත්නම් ඒවාද ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටී.  
අවශ්‍ය වුවහොත්, මුදල් මණ්ඩලය විසින් නිශ්චිතව දක්වා ඇති පරිදි, අධ්‍යක්ෂවරුන් වෙතින් ඇපකරයක් ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳව බැංකුවේ සේවකයන් දැනුවත්ව සිටී.

ආ. 3 (7) (V) (අ) නියාමනයෙන් එවැනි ඇපකරයක් ලබාදී නොමැති විටක එවැනි ප්‍රදානයක් ලබාදෙන අවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති කාල සීමාව තුළ හෝ පත්වීම් ලද දින සිට මාස දහඅටක කාලයක් ඉකුත්වී ඇති විට හෝ ඉහත අවස්ථා දෙකෙන් කලින් යෙදෙන අවස්ථාවට අනුව ඕනෑම ප්‍රදානයක් හේතුවෙන් ගෙවිය යුතු ඕනෑම මුදලක් පොලිය සමග එම අධ්‍යක්ෂවරයාගෙන් අයකරගැනීමට බැංකුව පියවර ගත යුතුය.

අනුකූලතා අංශය විසින් මෙම නියාමනය සම්බන්ධ ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ලබන අතර ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ත්‍රෛමාසික වාර්තාවක් ඉදිරිපත් කෙරේ.

ඇ. ඉහත උප නියාමන වලට අනුකූලවීමට අපොහොසත් වන ඕනෑම අධ්‍යක්ෂවරයෙක් අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වූ බවට සැලකෙන අතර බැංකුව එවැනිනක් පිළිබඳ කරුණු මහජනතාවට හෙළි කළ යුතුය.

ඈ. කෙසේවෙතත්, ප්‍රදානය කරන අවස්ථාවේදී බැංකුවේ සේවකයෙක්වූ සහ එම බැංකුවේ සියළු සේවකයන්ට අදාළ වන යෝජනා ක්‍රමයක් යටතේ ප්‍රදානය ලබාදුන් අධ්‍යක්ෂවරයෙකුට මෙම උපනියාමනය අදාළ නොවේ.

3 (7) (vi) බැංකුවේ කාර්යමණ්ඩලයට අදාළ වන යෝජනා ක්‍රමයක් හැරුණු කොට වෙනත් කිසිදු ආකාරයක ප්‍රදානයක් හෝ "වඩා වාසිදායක සැලකීමක්" ලබාදීමට බැංකුවක් කටයුතු නොකළ යුතුය.

අනුකූලවී ඇත.  
කාර්යමණ්ඩල ප්‍රතිලාභ හැරුණු විට බැංකුවේ සේවකයන්ට වඩා වාසිදායක ලෙස සැලකීම හෝ ප්‍රදාන ලබාදීම සිදු කර නොමැත. වෙනත් සේවකයන්ට හෝ සමීප ඥාතීන්ට විශේෂ සැලකීම් ලබාදීමෙන් වළකින ලෙස වතුලේඛ උපදෙස් මගින් බැංකුවේ සේවකයන් දැනුවත් කර ඇත.



		2021 දී අනුකූලතා මට්ටම
3 (7) (vii)	ඉහත 3 (7) (v) සහ 3 (7) (vi) යන නියමන් යටතේ බැංකුවක් විසින් ලබාදෙන ලද ප්‍රදානයක් හෝ එවැනි ප්‍රදානයක කිසිදු කොටසක් හෝ ඊට අදාළ වන කිසිදු පොළියක් හෝ මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතියෙන් තොරව ප්‍රේෂණය නොකළ යුතු අතර එවැනි අනුමැතියකින් තොරව සිදු කරනු ලබන ඕනෑම ප්‍රේෂණයක් බල රහිත හා ඵල රහිත වේ.	අනුකූලවී ඇත. එවැනි සිදුවීම් වාර්තා වී නොමැත.
3 (8)	හෙළිදරව් කිරීම්	
3 (8) (i)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත කරුණු සම්බන්ධයෙන් සහතික විය යුතුය.  අ. අධීක්ෂණ හා නියාමන අධිකාරීන් විසින් නිර්දේශ කරනු ලබන ආකෘති වලට අනුකූල වන ලෙස සහ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අදාළ වන පරිදි වාර්ෂික විගණිත මූල්‍ය ප්‍රකාශන සහ ත්‍රෛමාසික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ප්‍රකාශයට පත් කිරීම.  ආ. එවන් ප්‍රකාශ සංක්ෂිප්තව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පුවත්පත්හි පළ කිරීම.	අනුකූලවී ඇත.  අනුකූලවී ඇත.
3 (8) (ii)	පහත සඳහන් අවම හෙළිදරව් කිරීම් වාර්ෂික වාර්තාවෙහි සිදුකර ඇති බවට සහතික කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය.  අ. නියමිත හෙළිදරව් කිරීම් ඇතුළුව, අදාළ ගිණුම්කරණ ප්‍රමිති හා නියාමන උපදෙස් වලට අනුව විගණිත වාර්ෂික මූල්‍ය ප්‍රකාශ පිළියෙල කර ඇති බවට සඳහන් කෙරෙන ප්‍රකාශයක්.  ආ. මූල්‍ය වාර්තාකරණයෙහි විශ්වාසනීය බව සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් සැපයීම අරමුණු කරගනිමින් මූල්‍ය වාර්තාකරණ පද්ධතිය සැලසුම් කර ඇති බවට සහ බාහිර අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති හා නියාමන උපදෙස් වලට අනුකූලව සිදු කෙරෙන බව තහවුරු කිරීම සඳහා වන බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවක්.  ඇ. 2008 දෙසැම්බර් 31 දිනෙන් පසුව පිළියෙල කරන ලද හෝ ප්‍රකාශයට පත් කරන ලද කිසියම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉහත 3(8)(ii) (ආ) නියාමනයෙහි සඳහන් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයෙහි ඵලදායීතාවය පිළිබඳ බාහිර විගණකවරයාගේ සහතිකය.	අනුකූලවී ඇත.  වාර්ෂික විගණන මූල්‍ය වාර්තාව සකස් කිරීමේදී අදාළ ගිණුම්කරණ ප්‍රමිති හා නියාමන අවශ්‍යතා වලට අනුකූලවීම පිළිබඳ හෙළිදරව් කිරීම් පිටු අංක සිට දක්වා ඇති "මූල්‍ය වාර්තාකරණය සඳහා වන අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය" සහ පිටු අංක 249 සිට 250 දක්වා ඇති "සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මූල්‍ය හා සැලසුම්) වගකීම් පිළිබඳ ප්‍රකාශනයෙහි" පිටු අංක 254 සිට 255 හි ඇතුළත් වේ.  අනුකූලවී ඇත.  මූල්‍ය වාර්තාකරණයෙහි විශ්වාසනීය බව සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් ලබාදීම සඳහා මූල්‍ය වාර්තාකරණ පද්ධතිය සැලසුම් කර ඇති බව සහ බාහිර අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති හා නියාමන උපදෙස් වලට අනුකූලව සිදු කර ඇති බව වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති බව පහත දැක්වෙන වාර්තා ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සනාථ කරනු ලැබ ඇත.  • පිටු අංක 243 සිට 248 හි ඇති අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාව • පිටු අංක 249 සහ 250 හි දක්වා වන මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් ප්‍රකාශය • පිටු අංක 251 සහ 252හි ඇති මූල්‍ය වාර්තාකරණයේ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය  අනුකූලවී ඇත.  මූල්‍ය වාර්තාකරණයේ අභ්‍යන්තර පාලනයේ ඵලදායීතාව පිළිබඳව පිටු අංක 253 හි දැක්වෙන සහතිකය බැංකුව විසින් ලබාගෙන ඇත.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්වෘත්තීය වාර්තාකම නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

← වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

2021 දී අනුකූලතා මට්ටම

ඇ. අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු

- (i) නම්, නිසි යෝග්‍යතාවය සහ දේපල
- (ii) බැංකුව සමග ඇති ගනුදෙනු සහ;
- (iii) බැංකුව විසින් ගෙවන ලද මුළු ගාස්තු/පාරිශ්‍රමික

අනුකූලවී ඇත.

අධ්‍යක්ෂවරුන් පිළිබඳ පසුබිම් තොරතුරු පිටු අංක 180 සිට 183 දක්වා ඇත.

පිටු අංක 367 හි ඇති මූල්‍ය ප්‍රකාශනයන්හි අංක 49.5 සටහනට යොමුවන්න.

පිටු අංක 367 හි ඇති මූල්‍ය ප්‍රකාශනයන්හි අංක 49.5 සටහනට යොමුවන්න.

ඉ. 3 (7) (iii) හි නියම කර ඇති පරිදි, සම්බන්ධිත පාර්ශ්වයන්ගේ එක් එක් කොටසකට ලබාදී ඇති සමස්ත ශුද්ධ ප්‍රදාන. අදාළ පාර්ශ්වවල එක් එක් කොටසකට ප්‍රදානය කර ඇති සමස්ත ශුද්ධ ප්‍රදාන බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස හෙළිදරව් කළ යුතුය.

අනුකූලවී ඇත

බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස පිරිනමා ඇති ශුද්ධ ප්‍රදාන පිළිබඳව පිටු අංක 368 හි දැක්වෙන මූල්‍ය ප්‍රකාශ යටතේ සටහන මගින් ඉදිරිපත් කර ඇත.

ඊ. බැංකුව විසින් එහි ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් වෙත ගෙවන ලද වේතන වල සමුච්චිත අගය සහ වේතන ආදී පුළුල් වර්ගීකරණ යටතේ දක්වා ඇති බැංකුව හා එහි ප්‍රධාන කළමනාකාරිත්වයට අදාළ පිරිස් අතර සිදු කෙරුණු ගනුදෙනුවල සමුච්චිත අගය.

අනුකූලවී ඇත.

පිටු අංක 368 හි දැක්වෙන මූල්‍ය ප්‍රකාශ යටතේ අංක 49.5.1 සටහන මගින් අදාළ විස්තර දක්වා ඇත.

උ. ආයතනික පාලන වාර්තාවේ මෙම නියාමන සමග අනුකූලවීම සම්බන්ධයෙන් බාහිර විගණකවරයාගේ වාර්තාව

අනුකූලවී ඇත.

බැංකුව 2007 අංක 12 දරන ආයතනික පාලන නියාමනයට අනුකූල වන මට්ටම පිළිබඳව බැංකුව විගණකාධිපතිවරයා වෙතින් සහතිකයක් ලබාගෙන ඇත. විගණකවරයාගේ සියළු හෙළිදරව් කිරීම් මෙම ආයතනික පාලන වාර්තාවට ඇතුළත් කර ඇත.

ඌ. විවක්ෂණශීලී අවශ්‍යතා, රෙගුලාසි, නීති, අභ්‍යන්තර පාලන සහ කිසියම් සැලකිය යුතු අනුකූල නොවීමේ අවස්ථාවක් නිවැරදි කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග යනාදිය ඇතුළත් වාර්තාවක්

අනුකූල වී ඇත.

පිටු අංක 249 හා 250 හි සඳහන් මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම යටතේ විවක්ෂණශීලී අවශ්‍යතා, රෙගුලාසි, නීති, අභ්‍යන්තර පාලන සමග අනුකූලවීම පිළිබඳ තොරතුරු පැහැදිලිව දක්වා ඇත.

එ. බැංකුවේ අවදානම් කළමනාකරණයේ අඩුලුහුඬුකම් පිළිබඳ නියාමන හා අධීක්ෂණ කරුණු හෝ බැංකු අධීක්ෂණ අංශයෙහි අධ්‍යක්ෂ විසින් පෙන්වා දෙන ලද, මෙහි නියාමනයට අනුකූල නොවන අවස්ථා සහ එසේ මූල්‍ය මණ්ඩලය විසින් මහජනතාවට හෙළිදරව් කළ යුතු යැයි නියම කරන ලද එවැනි කරුණු මෙන්ම එම කරුණු සම්බන්ධයෙන් බැංකුව විසින් ගනු ලැබූ පියවර ඇතුළත් ප්‍රකාශයක්

අදාළ නොවේ.

බැංකුවේ අවදානම් කළමනාකරණය ආශ්‍රිතව අඩුලුහුඬුකම් හෝ මෙම නියාමන සමග අනුකූල නොවීමක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් කිසිදු අධීක්ෂණ කරුණක් මතු නොකෙරුණි. එබැවින්, අදාළ වර්ෂය තුළදී මූල්‍ය මණ්ඩලය විසින් මහජනතාව වෙත කිසිදු හෙළිදරව්වක් කළ යුතු බවට උපදෙස් දී නොමැත.

3 (9) සංක්‍රාන්තික හා වෙනත් පොදු ප්‍රතිපාදන

3 (9) (i) 2018 ජනවාරි 01 වෙනිදා සිට මෙම විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීම ආරම්භ වන අතර මෙම විධිවිධානයන්හි විශේෂයෙන් සඳහන් කර නොමැතිව සියළුම ලියාපදිංචි වානිජ බැංකු විසින් 2009 ජනවාරි 01 වන දිනට හෝ පුරාම මෙම විධිවිධානයන්හි ප්‍රතිපාදන වලට අනුකූලව කටයුතු කළ යුතුය.

අනුකූල වී ඇත.

බැංකුව විසින් අදාළ විධිවිධාන වලට අනුකූල වී ඇත.

3 (9) (ii) නිශ්චිත ප්‍රඥප්තියක් මගින් ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත බැංකු විසින් අදාළ ප්‍රඥප්තිවල සඳහන් කර ඇති ආකාරයට කටයුතු කරන බවට අනුකූල වන බවටත් එසේ නොවන අවස්ථාවලදී මෙම විධිවිධානවලට අනුකූල වන බවටත් අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළ යුතුය.

අනුකූල වී ඇත.

1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධනවලට මෙම විධිවිධානයෙහි සඳහන් ප්‍රතිපාදනවලට නොගැලපෙන අවස්ථාවන්හිදී අනුකූලවීම සඳහා අදාළ සියළු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මෙහි සඳහන් විධිවිධාන වලට අනුකූල නොවී ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අදාළ ප්‍රඥප්තිවලට අනුකූලව කටයුතු කරන අවස්ථාවන්වලදී ඒවා ඒ ඒ අංශවලදී විශේෂයෙන් සඳහන් කර ඇත.

		2021 දී අනුකූලතා මට්ටම
3 (9) (iii)	එවැනි බැංකුවක සංස්ථාපිත රටෙහි අදාළ වන රෙගුලාසි සහ නීතිවලට පටහැනි නොවන තරමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විදේශීය බැංකුවල ශාඛාවලට මෙම උපදෙස් අදාළ වේ. විදේශීය බැංකුවක ශාඛාව විසින් එහි මව් බැංකුවේ වාර්ෂික ආයතනික පාලන වාර්තාව එහි වාර්ෂික වාර්තාව සහ ශ්‍රී ලංකාවේ ශාඛා මෙහෙයුම් පිළිබඳ ගිණුම් ද ප්‍රකාශයට පත් කළ යුතුය.	අදාළ නොවේ.
3 (9) (iv)	මෙම විධානයේ යම් විධිවිධාන සහ කිසියම් බැංකුවකට අදාළ සාංගමික ව්‍යවස්ථාවලිය (හෝ අභ්‍යන්තර රීති) අතර ගැටුමක් ඇති වුවහොත්ල මෙම විධානයේ විධිවිධාන බල පැවැත්වේ. කෙසේ වෙතත් කිසියම් බැංකුවක සාංගමික ව්‍යවස්ථාවලිය මෙම විධානයෙහි ප්‍රමිතියට වඩා දැඩි ප්‍රමිතියක් සකසන්නේ නම්, එවැනි සාංගමික ව්‍යවස්ථාවලියේ විධිවිධාන අනුගමනය කළ හැකිය.	අදාළ නොවේ.

**2007 අංක 12 දරන ආයතනික පාලන නියාමනය හා අනුකූලවීමේ අවශ්‍යතාව**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ 2007 අංක 12 දරන නියාමනය හා අනුකූලවීමේ අවශ්‍යතාවය සපුරනු වස් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද සම්බන්ධිත සේවා 4,400 - ක්‍රියාත්මක කිරීම සඳහා එකඟවූ මූල්‍ය තොරතුරු පිළිබඳ ක්‍රියාපටිපාටිය පිළිබඳ නියුක්තවීම් හා සම්බන්ධ ශ්‍රී ලංකා ප්‍රමිති මගින් දක්වා ඇති මූලධර්ම ප්‍රකාරව විගණකාධිපතිවරයා විසින් අදාළ ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. 2022 මැයි 09 දිනැති ඔහුගේ වාර්තාව මගින් දක්වා ඇති කරුණු හා ඉහත හෙළිදරව් කරන ලද කරුණු අතර සැලකිය යුතු වෙනස්කම් නොවූ අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉහත වාර්තා කරන ලද කරුණු හා සැලකිය යුතු පරස්පරතා හඳුනා නොගැනුණි.



එම් ඒ පී මුහන්දිරම්  
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

*Keasila Jayawardana*

කේෂිලා ජයවර්ධන  
සහාපතිනිය

2022 මැයි 9  
කොළඹදී.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ යහපරිච්ඡා සංග්‍රහය සමග අනුකූලතාව

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වර්තමාන තීරණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→ චාරිත්‍රික වාර්තාව 2021  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

කේතය	මූලධර්ම
A	අධ්‍යක්ෂවරු
A.1	අධ්‍යක්ෂ මණ්ඩලය <p>1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධන වල දක්වා ඇති පරිදි සභාපති ඇතුළු විධායක නොවන අධ්‍යක්ෂවරු සන්දේනකොටුවේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ. ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව ඉන් පස් දෙනෙක් අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අතර නිල බලයෙන් පත් වන අධ්‍යක්ෂවරු දෙදෙනාගෙන් එක් අයෙක් භාණ්ඩාගාර ලේකම් හෝ ඔහු විසින් නම් කරන ලද අයෙක් විය යුතු අතර අනෙක් පුද්ගලයා තැපැල්පතිවරයා හෝ ඔහු විසින් නම් කරන ලද තැනැත්තෙක් විය යුතුය.</p> <p>සභාපති විසින් ප්‍රධානත්වය දරන අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ තීරණ ගැනීමේ අග්‍රස්ථානය වේ.</p> <p>එදාදා පාලනයක් සහිතව සෘජු නායකත්වයෙන් යුතුව බැංකුව මෙහෙයවීමට හැකි කිරීමට වෘත්තිකයන් 7 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් වර්ෂය තුළදී විය.</p> <p>2021 වර්ෂයේ අධ්‍යක්ෂවරුන්ගේ විස්තර 180 සිට 183 දක්වා පිටුවල දක්වා ඇත.</p>
A.1.1	විධිමත් රැස්වීම් <p>අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අවම වශයෙන් සෑම සති 6 කට වරක් වත් පැවැත්විය යුතු බව, අවශ්‍ය යැයි සිතිය හැකි සෑම විටම අධ්‍යක්ෂ මණ්ඩලය රැස්විය යුතුව බවට නියම කර ඇති ප්‍රඥප්තියට අනුකූලව වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩලය විධිමත්ව රැස්වී ඇත. වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 29 ක් කැඳවා ඇත. අදාළ ප්‍රඥප්තියට අනුකූල වෙමින් අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වසර තුළ විධිමත්ව රැස් විය. අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීම් වල විධිමත්භාවය සහ තොරතුරු ඉදිරිපත් කිරීමේ රාමුව හා ක්‍රමවේදය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය එකඟතාවය පළ කර තිබෙන අතර ඒවා ලේඛණගත කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු රැස්වීම් පිළිබඳ තොරතුරු 195 හා 196 පිටුවල දක්වා ඇත.</p>
A.1.2	අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය සහ වගකීම <p>අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරී ඇති කාර්යභාරය සහ වගකීම් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියේ අන්තර්ගත කර තිබෙන අතර ඒ පිළිබඳ විස්තර 193 පිටුවේ දක්වා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තිය අවසන් වරට සමාලෝචනය කරන ලද්දේ 2021 වර්ෂයේදීය. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වේ.</p>
A.1.3	අධ්‍යක්ෂ මණ්ඩලය මෙරට නීතිය හා අනුකූලව කටයුතු කරයි. <p>මෙහෙයුම් ආශ්‍රිතව බැංකුවට අදාළ වන නීති, ශ්‍රී ලංකා මහ බැංකු නියාමන සහ මාර්ගෝපදේශ හා ජාත්‍යන්තර යහපරිච්ඡා සමග බැංකුව අනුකූලවී ඇති බව සහතික කිරීම සඳහා අනුමත කරන ලද පටිපාටියක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුවේ. මේ සඳහා ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය විය හැකි ක්‍රියා පටිපාටි මෙයට ඇතුළත් වන අතර ඒ සඳහා වන පිරිවැය බැංකුව විසින් දරනු ලැබේ.</p>
A.1.4	අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ උපදෙස් හා සේවය ලබාගැනීම සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් පත්කිරීම හෝ ඉවත් කිරීම <p>අධ්‍යක්ෂ මණ්ඩල පටිපාටි අනුගමනය කෙරෙන බව සහ අදාළ වන නීති හා නියාමන සමග අනුකූල වන බව සහතික කිරීමේ වගකීම පැවරෙන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගේ උපදෙස් හා සේවය ලබාගැනීමේ අවස්ථාව සියළුම අධ්‍යක්ෂවරුන්ට හිමිවේ.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් යනු ප්‍රධාන කළමනාකරණ පිරිසට අයත් තනතුරක් හෙයින් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් පත් කිරීම හෝ ඉවත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවේ උපදෙස් මත සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ වන කාර්යයකි.</p> <p>සමාගමේ ලේකම්වරයාගේ භූමිකාව පිළිබඳ වැඩිදුර විස්තර සඳහා අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටු වාර්තාවේ පිටු අංක 202 හි දැක්වේ.</p>
A.1.5	ස්වාධීන විනිශ්චය <p>බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඔවුන්ගේ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් වන අතර උපාය මාර්ග, කාර්ය සාධනය, සම්පත් බෙදා හැරීම, අවදානම් කළමනාකරණය, අනුකූලතාවය සහ හැසිරීම පිළිබඳ ප්‍රමිති ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් හැමවිටම ස්වාධීන තීරණ වලට එළඹෙයි.</p>
A.1.6	අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සමාගමේ කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි කාලය සහ ශ්‍රමය කැප කිරීම <p>අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු රැස්වීම් ප්‍රමාණවත් කාලයකට පෙර සංවිධානය කෙරෙන අතර අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සමාලෝචනයට, අමතර තොරතුරු ඉල්ලා සිටීමට සහ රැස්වීමෙන් පසු රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව පසු විපරමක යෙදීම සඳහා අධ්‍යක්ෂවරුන්ට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බව සහතික කිරීමට සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සහියකට පෙර ඉලක්කප්‍රාප්තික මාර්ගයක් ඔස්සේ අදාළ පත්‍රිකා අධ්‍යක්ෂවරු අතර සංසරණය කිරීම සඳහා විධිවිධාන පවතී. ව්‍යාපාරික මෙහෙයුම්, අවදානම් හා පාලන සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් එමගින් ලබාදීමට අපේක්ෂිතය.</p>

කේතය	මූලධර්ම
A.1.7	<p><b>යෝජනා සඳහා කැඳවීම</b></p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව ඕනෑම අධ්‍යක්ෂවරු දෙදෙනෙක් විසින් සිදු කරනු ලබන ලිඛිත ඉල්ලීමක් අනුව විශේෂ රැස්වීමක් කැඳවීමට සහාපතිවරයාට අවස්ථාව ඇත. එවැනි විශේෂ රැස්වීමක් පිළිබඳව රැස්වීමට දින හතරකට පෙර සියළු අධ්‍යක්ෂවරු දැනුවත් කළ යුතුය.</p>
A.1.8	<p><b>අධ්‍යක්ෂවරු පුහුණු කිරීම</b></p> <p>බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්වීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් පුහුණුවක් හිමිවේ. අදාළ තොරතුරු සඳහා පිටු අංක 198 බලන්න.</p>
A.2	<p><b>සහාපති සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීන් වගකීම් බෙදා හැරීම</b></p> <p>අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියේ පැහැදිලිව නිර්වචනය කර ඇති බලතලයන් පවත්වා ගැනීම සඳහා හොඳම භාවිතයන්ට අනුකූලව සහාපතිවරයා හා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී තනතුරු වෙන් කර ඇත. බැංකුවේ සහාපතිවරයා ස්වාධීන හා විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් වන අතර ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් නොවේ.</p>
A.3	<p><b>සහාපතිගේ කාර්යභාරය</b></p> <p>යහපාලනය ආරක්ෂා කිරීම සඳහා නායකත්ව කාර්යභාරයක් සපයන අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ එළඳායී කාර්යසාධනය සඳහා පහසුකම් සැපයීම අරමුණු කරගෙන සහාපති විසින් නායකත්ව කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමග විවෘත සන්නිවේදනයක් පවත්වාගැනීම සහ උපායමාර්ගික හා මෙහෙයුම් කටයුතු සඳහා දායකත්වය ලබාදීම සහාපතිගේ වගකීම වේ. රැස්වීමේ නායකයා පත්‍රය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්ගේ උපදේශකත්වයෙන් උපාය මාර්ග, කාර්ය සාධනය, සම්පත් බෙදාහැරීම, අවදානම් කළමනාකරණය සහ අනුකූලතාවයට අදාළ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සකස් කෙරේ. නායක පත්‍රයේ අඩංගු කරුණු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු කාලෝචිත ආකාරයෙන් අධ්‍යක්ෂවරු වෙත ලබාදීම සිදු කෙරේ. සියළුම අධ්‍යක්ෂවරු සිය කාර්යයන් හා වගකීම් සහ අනුකූල ව්‍යුහය පිළිබඳව දැනුවත්ය. නායක පත්‍රයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් එළඳායී දායකත්වයක් සැපයීම සඳහා අධ්‍යක්ෂවරු දිරිමත් කෙරේ. අවධානයට ලක් කර ඇති කරුණු පිළිබඳව අධ්‍යක්ෂවරුන්ගේ මතය විමසා දැනගෙන රැස්වීම් වාර්තාවන්හි සටහන් කෙරේ.</p>
A.4	<p><b>මූල්‍ය නිපුණත්වය</b></p> <p>ඇතැම් අධ්‍යක්ෂවරු මූල්‍ය/ගිණුම්කරණ සහ/හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු සහ/නැතහොත් අධ්‍යක්ෂ තනතුරු දරන පුද්ගලයන් වන හෙයින් මූල්‍ය හා සම්බන්ධ කරුණු වලදී මාර්ගෝපදේශකත්වය සැපයීම සඳහා අවශ්‍ය මූල්‍ය නිපුණත්වය හා දැනුම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.</p>
A.5	<p><b>අධ්‍යක්ෂ මණ්ඩලයේ තුලනය</b></p> <p>බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව පත් කරනු ලබන අධ්‍යක්ෂවරු සත් දෙනෙකුගෙන් සමන්විත වේ. සිය ස්වාධීනත්වය/ස්වාධීන නොවන බව පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වාර්ෂිකව අත්සන් තබන ලද හා දාතම යොදා ඇති ප්‍රකාශයක් ඉදිරිපත් කෙරේ.</p>
A.6	<p><b>තොරතුරු සැපයීම</b></p> <p>සිය කාර්යභාරය හා වගකීම් එළඳායී ලෙස ඉටු කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුකූලව රැස්වීම් වලට දින හතකට පෙර සාමාන්‍යයෙන් කළමනාකාරීත්වය විසින් අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමාණවත් පරිදි දැනුවත්ව සිටින බවට සහාපති සහතික වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී තොරතුරු සැපයීම සඳහා කළමනාකරණ නිලධාරීන්ට රැස්වීමට සහභාගී වන ලෙස ඉල්ලා සිටී. කිසියම් අධ්‍යක්ෂවරයෙක් රැස්වීමකට සහභාගී වීමට අපොහොසත් වුවහොත් එම රැස්වීමේදී සාකච්ඡාවට කරනු ලබන කරුණු පිළිබඳව ඊළඟ රැස්වීමට පෙර විධිමත් ලෙස ලේඛනගත කර රැස්වීම් වාර්තා හරහා ක්‍රියාදාමයන් පිළිබඳව යාවත්කාලීන කරනු ලැබේ. අවශ්‍ය රැස්වීම් සහ ලිපිලේඛන වල නායක පත්‍රය සාමාන්‍යයෙන් දින හතකට පෙර සංසරණය කරනු ලබන අතර, පෙර රැස්වීම් වාර්තාව, රැස්වීම පවත්වා අවම වශයෙන් සති දෙකක් ඇතුළත සංසරණය කෙරේ.</p>
A.7	<p><b>අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම</b></p> <p>රජයේ හිමිකාරීත්වය දරන බැංකුවක් ලෙස බැංකුව අයත් වන විෂයය භාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරු පස් දෙනෙක් පත් කරනු ලබන අතර ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව අධ්‍යක්ෂවරු දෙදෙනෙක් නිල බලයෙන් පත් වෙති. නව අධ්‍යක්ෂවරු පත් කිරීමට අදාළ නියාමන අවශ්‍යතා වලට බැංකුව අනුකූල වී ඇත. විස්තර සඳහා 198 පිටුවෙහි ආයතනික පාලනය කොටස බලන්න.</p>
A.8	<p><b>නැවත පත් කිරීම</b></p> <p>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව, අභාවය, ඉල්ලා අස්වීම නිසා හෝ තනතුරෙන් පහ කිරීම හේතුවෙන් යම් අධ්‍යක්ෂවරයෙකුගේ ධුරය නියමිත දිනට පෙර පුරප්පාඩු වන්නේ නම් හැර සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයෙකුගේ ධුර කාලය වසර තුනකි. අධ්‍යක්ෂවරු පත් කිරීම සහ නැවත පත් කිරීම පිළිබඳ තොරතුරු සඳහා 198 පිටුවෙහි ආයතනික පාලනය කොටස බලන්න.</p>

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා විශ්ලේෂණය කළමනාකරණ

අපගේ කිරීමට අවශ්‍ය කිරීමේ ආකාරය

පූර්විකාව

**ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ යහපරිච්ඡේද සංග්‍රහය සමග අනුකූලතාව**

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණ වර්තමාන තීරණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

කේතය	මූලධර්ම
A.9	<p><b>අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධනය ඇගයීම</b></p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය වගකීම් සතුටුදායක ලෙස ඉටු කරන බව සහතික කරගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය කාර්යසාධනය ආශ්‍රිතව ස්වයං-ඇගයීමක් සිදු කරනු ලබයි. ඇගයීම් ක්‍රමවේදය යටතේ සෑම අධ්‍යක්ෂවරයෙක්ම අධ්‍යක්ෂ මණ්ඩල ඇගයීම් පත්‍රිකාවක් සම්පූර්ණ කළ යුතුය.</p> <p>රැස් කරගනු ලබන ප්‍රතිචාර අධ්‍යක්ෂ මණ්ඩල නාම යෝජනා කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන අතර කමිටුවේ සමාලෝචනයෙන් පසු ඒවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කෙරේ. අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුද එම ක්‍රියාපටිපාටියම අනුගමනය කරයි. වාර්ෂික වාර්තාවේ 202 පිටුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු ඇගයීම පිළිබඳ කොටස බලන්න.</p>
A.10	<p><b>අධ්‍යක්ෂවරු සම්බන්ධ තොරතුරු හෙළිදරව් කිරීම</b></p> <p>අධ්‍යක්ෂවරු සම්බන්ධයෙන් සංග්‍රහයේ නිශ්චිතව දක්වා ඇති තොරතුරු පහත දැක්වෙන පරිදි මෙම වාර්තාවේ සඳහන් කර ඇත. නම, සුදුසුකම්, ප්‍රවීණත්වය, ප්‍රමාණාත්මක ව්‍යාපාරික අභිලාෂ සහ පසුබිම් තොරතුරු පිටු අංක 180 සිට 183 දක්වා වන පිටුවල ඇත.</p> <p>අධ්‍යක්ෂවරු විධායක හෝ විධායක නොවන අධ්‍යක්ෂවරුන්ද සහ/හෝ ස්වාධීන හෝ ස්වාධීන නොවන අධ්‍යක්ෂවරුන්ද යන්න පිටු අංක 195 සිට 196 දක්වා පිටුවල ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩල හා අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු සහභාගිත්වය පිටු අංක 195 සිට 196 දක්වා ඇත.</p>
A.11	<p><b>සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ඇගයීම</b></p> <p>අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ සහය ඇතිව උපායමාර්ගික ව්‍යාපාර සැලැස්මේ දක්වා ඇති මූල්‍ය හා මූල්‍ය නොවන ඉලක්ක මත පදනම්ව සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කාර්යසාධනය වාර්ෂිකව ඇගයීමට ලක් කෙරේ. අවසන් වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ.</p>
B	<p><b>අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමිකය</b></p>
B.1	<p><b>ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත හා එහි සංශෝධන ප්‍රකාරව අධ්‍යක්ෂවරුන්ට ගෙවනු ලබන චේතන තීරණය කරනු ලබන්නේ විෂයය භාර අමාත්‍යවරයා විසිනි.</b></p> <p>ඔහුගේ/ඇයගේ වැටුප තීරණය කිරීම සඳහා කිසිදු අධ්‍යක්ෂවරයෙක් සම්බන්ධ නොවේ. අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමිකය සහ මට්ටම සැකසීම යන කොටස අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු වාර්තාවේ පිටු අංක 206 සහ 207හි දක්වා ඇත.</p>
B.2	<p><b>පාරිශ්‍රමික වල සැකැස්ම හා මට්ටම</b></p> <p>රාජ්‍ය බැංකුවක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත ප්‍රකාරව පාරිශ්‍රමිකවල සැකැස්ම හා මට්ටම තීරණය කරනු ලබන්නේ විෂයයභාර අමාත්‍යවරයා විසිනි. අධ්‍යක්ෂ වරුන්ගේ පාරිශ්‍රමික සහ මට්ටම් සැකසීම පිටු අංක 202 හි ඇතුළත් වේ.</p>
B.3	<p><b>පාරිශ්‍රමික පිළිබඳ හෙළිදරව් කිරීම</b></p> <p>අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමිකවල සැකැස්ම හා මට්ටම පිටු අංක 202 හි දැක්වේ.</p> <p>අධ්‍යක්ෂවරුන්ගේ සමස්ත පාරිශ්‍රමිකවල පිළිබඳ තොරතුරු සඳහා පිටු අංක 367 පිටුවෙහි මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 49.5 ට යොමු වන්න. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු සාමාජිකයන් පිළිබඳ තොරතුරු සඳහා පිටු අංක 206 සිට 207 යොමුවන්න.</p>
C	<p><b>කොටස් හිමියා සමග සබඳතා</b></p>
C.1	<p><b>වාර්ෂික මහා සභා රැස්වීම් ඵලදායී ලෙස භාවිතයට ගැනීම සහ සාමාන්‍ය රැස්වීම් පැවැත්වීම</b></p> <p>රාජ්‍ය බැංකුවක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව විෂයයභාර අමාත්‍යාංශය සමග නීතිපතා රැස්වීම් පවත්වයි. ශ්‍රී ලංකා රජය බැංකුවේ එකම කොටස් හිමිකරු වේ. කොටස් හිමියා (රජය) නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයට මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කර ඇත. වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අතර, එය විවාදයට විවෘතය. එබැවින්, බැංකුව සිය විෂය පථයට අයත් වන මුදල් අමාත්‍යාංශය හරහා මේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.</p>
C.2	<p><b>කොටස් හිමියා සමග සන්නිවේදනය</b></p> <p>සන්නිවේදන ප්‍රතිපත්තිය කොටස් හිමියා සමග සන්නිවේදන මාර්ග සකසයි. මෙයට වෙබ්/ඊ-ප්‍රතිචාර, මාධ්‍ය නිවේදන ආදිය ඇතුළත් වේ. කොටස් හිමියාගේ (ශ්‍රී ලංකා රජය) ගැටළු උත්සුකයන් අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීම් රජයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා කරනු ලැබේ. තවදුරටත් අවධානය යොමු කළයුතු ගැටළු අවශ්‍ය පරිදි අමාත්‍යාංශයට හෝ ඉහළ නිලධාරීන් වෙත යොමු කෙරේ.</p>
C.3	<p><b>ප්‍රධාන හා ප්‍රමාණාත්මක ගණුදෙනු පිළිබඳව හෙළිදරව් කිරීම</b></p> <p>බැංකුවේ හෝ සමූහයේ ශුද්ධ වත්කම් පදනම කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි "ප්‍රධාන ගණුදෙනු" හෝ හෙළිදරව් කරන ලද ගණුදෙනු හැර වෙනත් ප්‍රමාණාත්මක සම්බන්ධතා පාර්ශ්ව ආශ්‍රිත ගණුදෙනු කිසිවක් නොමැත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල වාර්ෂික වාර්තාව පිටු අංක 243 සිට 248 දක්වා ඇතුළත් වන අතර මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් අංක 49.5 පිටු අංක 367 හි සිට දැක්වේ.</p>

කේතය	මූලධර්ම
D	වගවීම් හා විගණනය
D.1	<p><b>මූල්‍ය හා ව්‍යාපාරික වාර්තාකරණය</b></p> <p>බැංකුවේ මූල්‍ය තත්වය, කාර්යසාධනය, ව්‍යාපාරික රාමුව, පාලන ව්‍යුහය, අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලන සහ අභියෝග, අවස්ථා හා අපේක්ෂා පිළිබඳ කුලනාමික සහ වටහාගත හැකි සමාලෝචනයක් මෙම වාර්ෂික වාර්තාවෙන් ඉදිරිපත් කෙරේ. ප්‍රකාශයට පත් කිරීමට පෙර අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සමාලෝචනයට ලක් කෙරෙන මූල්‍ය ප්‍රකාශන මෙන්ම අතුරු මූල්‍ය ප්‍රකාශන ද ඇතුළත් වන මෙම වාර්ෂික වාර්තාව සත්‍ය හා සාධාරණ දැක්මක් ලබාදෙන බවටත් අදාළ නීති හා නියාමනයන්ට අනුකූලව සකස් කර ඇති බවටත් සහතික වීම සඳහා බැංකුව විසින් සෑම පියවරක්ම ගන්නා ලදී. සංග්‍රහය මගින් දක්වා ඇති පහත හෙළිදරව් කිරීම් මෙම වාර්ෂික වාර්තාවේ දැක්වේ.</p> <ul style="list-style-type: none"> <li>• කළමනාකරණ සාකච්ඡාව සහ විශ්ලේෂණය සඳහා පිටු අංක 95 සිට 17 දක්වා බලන්න.</li> <li>• අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සඳහා පිටු අංක 243 සිට 248 දක්වා බලන්න.</li> <li>• අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශනය සඳහා පිටු අංක 249 සිට 250 දක්වා බලන්න.</li> <li>• අභ්‍යන්තර පාලන පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සඳහා පිටු අංක 251 සිට 252 දක්වා බලන්න.</li> <li>• සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ (මූල්‍ය හා සැලසුම්) වගකීම පිළිබඳ ප්‍රකාශය සඳහා පිටු අංක 254 සිට 255 දක්වා බලන්න.</li> <li>• සම්බන්ධිත පාර්ශ්ව වල ගනුදෙනු සඳහා පිටු අංක 364 සිට 370 දක්වා සහ සම්බන්ධිත පාර්ශ්ව වල හෙළදරව් කිරීම පිළිබඳ සටහන 49 බලන්න.</li> </ul> <p>බැංකුවේ ශුද්ධ වත්කම් වටිනාකම 371 පිටුවේ මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් 50 යටතේ දක්වා ඇත.</p>
D.2	<p><b>අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පිළිබඳ බැංකුවේ පවතින ක්‍රියාවලිය</b></p> <p>බැංකුවේ උපායමාර්ග ලඟා කර ගැනීම, සුදුසු අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් සහ කොටස්හිමිකරුවන්ගේ ආයෝජන සහ බැංකුවේ වත්කම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව මනා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා එහි අවදානම් අභිරුචිය තීරණය කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ. අවදානම් කළමනාකරණයට අදාළ සිය කාර්යයන් ඉටු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලයට සහය වන අතර අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ සහ අභ්‍යන්තර පාලන වල ඵලදායිතාවයට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල කාර්යභාරය ඉටු කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහයවේ. අදාළ අනු කමිටු වල වගකීම් පිළිබඳ සාරාංශයක් එක් එක් අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුව පිළිබඳ වාර්තාවේ දැක්වේ. මෙම අනු කමිටු ස්ථාපිත කර තිබෙන්නේ 2007 අංක 12 දරණ ආයතනික පාලනය පිළිබඳ බැංකු පනත, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ යහපරිච්ඡේද සංග්‍රහය සහ බැංකුවේ ප්‍රතිපත්ති වලට අනුකූලවය. බැංකුවේ අවදානම් කළමනාකරණ අංශය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට අවශ්‍ය සහය ලබාදෙන අතර බැංකුව අවදානම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පිටු අංක 212 සිට 234 දක්වා ඇති අවදානම් සමාලෝචන වාර්තාව සහ පිටු අංක 210 සිට 211 දක්වා ඇති අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව මගින් බැංකුව අවදානම් කළමනාකරණය කරන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඇතුළත් වේ.</p>
D.3	<p><b>විගණන කමිටුව</b></p> <p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ විෂයය පර්යේෂණ සාරාංශයක් මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 203 සිට 205 දක්වා ඇතුළත් වේ. සංග්‍රහය මත පදනම්ව යොමු කිරීමේ අනුදේශ සකස් කෙරේ අභ්‍යන්තර පාලන පිළිබඳ සමාලෝචනය අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කරනු ලබන අතර එහි ප්‍රතිඵල නීතිපතා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කරනු ලබයි. අභ්‍යන්තර පාලන වල ඵලදායිතාවය පිළිබඳ බාහිර සහතික කිරීම බාහිර විගණකවරයා වන විගණකාධිපති වෙතින් ලබාගැනේ. එම සහතික කිරීම මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 253 හි ඇතුළත් වේ.</p>
D.4	<p><b>සම්බන්ධිත පාර්ශ්ව ආශ්‍රිත ගනුදෙනු පිළිබඳ සමාලෝචන කමිටුව</b></p> <p>අධ්‍යක්ෂ මණ්ඩලයේ අභිලාෂ ගැටීම් වලක්වා ගැනීම පිණිස සම්බන්ධිත පාර්ශ්ව, ඔවුන්ගේ ගනුදෙනු සහ සම්බන්ධිත පාර්ශ්වයන්ට විශේෂ සැලකීමක් නොදැක්වීම ආචරණය වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු ප්‍රතිපත්තියක් බැංකුව සතු වේ. ප්‍රධාන කළමනාකරණ පිරිසට අදාළ සම්බන්ධිත පාර්ශ්වයන්ගේ ගනුදෙනු පිළිබඳ වාර්තාව මෙම වාර්ෂික වාර්තාවේ 368 පිටුවේ 49.5.2 සටහනේ දක්වා ඇත.</p>
D.5	<p><b>ව්‍යාපාර වර්ෂාව සහ අවාර ධර්ම සංග්‍රහය</b></p> <p>ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් ඇතුළු සියළුම සේවකයන්ට අදාළ වන පරිදි අභ්‍යන්තරිකව සකස් කරන ලදුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ව්‍යාපාර වර්ෂා සහ ආවාර ධර්ම පද්ධතියක් බැංකුව සතුවය. බැංකුවේ සියළුම නිලධාරීන් වාර්ෂිකව වත්කම් හා බැරකම් ප්‍රකාශයක් මාස 12 සම්පත් සංවර්ධන අංශය වෙත ඉදිරිපත් කළ යුතුය. සියළුම අධ්‍යක්ෂවරු සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශය අදාළ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරති.</p> <p>කිසියම් උල්ලංඝනයක් කිරීමක් වෙතොත් ඒවා හඳුනා ගැනීම හා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ ප්‍රතිපත්ති හා ක්‍රමවේද බැංකුව විසින් ස්ථාපනය කර ඇත.</p> <p>ප්‍රසම්පාදන ක්‍රමවේද විනිවිදභාවයෙන් යුක්ත බව සහතික කරගැනීම සඳහා බැංකුව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් ක්‍රියාවට නංවයි.</p>

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරවද්‍ය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකාරය  
 පූර්විකාව  
 පානික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය පිළිබඳ යහපරිච්ඡේද සංග්‍රහය සමග අනුකූලතාව

අතිරේක තොරතුරු

මූලාශ්‍රය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්වකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

කේතය	මූලධර්ම
D.6	<p><b>ආයතනික පාලන හෙළිදරව් කිරීම</b></p> <p>ස්ථාපිත යහපත් ආයතනික පාලන ප්‍රතිපත්ති හා පරිච්ඡේද සමග බැංකුව කෙරෙහි දුරකථන අනුකූල වී තිබේද යන්න අධ්‍යක්ෂවරු විසින් හෙළිදරව් කළ යුතුය. යහපත් ආයතනික පාලන ප්‍රතිපත්ති හා පරිච්ඡේද කෙරෙහි බැංකුවේ අනුකූලතාවය පහත දැක්වෙන වාර්තා වල සඳහන් වේ</p> <p>පිටු අංක 188 සිට 202 දක්වා ඇති ආයතනික පාලන වාර්තාව පිටු අංක 317 සිට 321 දක්වා ඇති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ආයතනික යහපරිච්ඡේද පිළිබඳ සංග්‍රහය කෙරෙහි අනුකූලතාව.</p>
E සහ F	<p><b>කොටස් හිමිකරු සහ අනෙකුත් ආයෝජකයන්</b></p> <p>පාර්ලිමේන්තු පනතකින්, එනම්, ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත යටතේ බැංකුව සංස්ථාපනය කරන ලද අතර ශ්‍රී ලංකා රජය එහි එකම කොටස්හිමිකරු වේ. අවශ්‍ය අවස්ථාවන්හිදී විෂයයහාර අමාත්‍යවරයා ඔස්සේ අනන්‍යතාව අවබෝධය මත පදනම්ව බැංකුව ශ්‍රී ලංකා රජය සමඟ නිරන්තර හා ව්‍යුහාත්මක සාකච්ඡා පවත්වයි</p>
G	<p><b>අන්තර් ජාලය හා සයිබර් ආරක්ෂාව</b></p> <p>දත්ත/තොරතුරුවල රහස්‍ය භාවය, අඛණ්ඩතාවය පවතින බව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගෝලීය වශයෙන් පිළිගත් යථාර්ථවාදී ප්‍රමිතිය, ගෙවීම් කාඩ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප්‍රමිතිය (PCI DSS) යටතේ බැංකුව සහතික කර ඇත. එබැවින් බැංකුවේ තොරතුරු පද්ධති සයිබර් තර්ජනවලින් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති මූලික ආරක්ෂක ප්‍රමිතියේ දක්වා ඇති අවශ්‍යතා මෙන්ම තොරතුරු ආරක්ෂාවට අදාළ දැඩි කළමනාකරණය, භෞතික සහ තාක්ෂණික පාලනයන්ට අනුකූලව බැංකුවේ (ISMS) තොරතුරු තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කර ඇත.</p> <p>බැංකුවේ සමස්ත තොරතුරු ආරක්ෂණ කාර්යය සඳහා මග පෙන්වීමක් සැපයීම සඳහා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වෙත වාර්තා කරන ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරියෙක් (CISO) බැංකුව විසින් පත් කර ඇත. සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී විසින් සහායකවත්ව දරණ බැංකුවේ තොරතුරු ආරක්ෂාව සඳහා වගකිව යුතු කළමනාකරණ මට්ටමේ ආයතනය වන්නේ තොරතුරු ආරක්ෂණ කමිටුව (ISC) වන අතර එය අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරන අතර, තොරතුරු සහ සයිබර් අවදානම් කළමනාකරණය සඳහා අධීක්ෂණ වගකීම් පවරා ඇත. තොරතුරු තාක්ෂණ කළමනාකරණ (ISMS) රාමුවට අනුව සේවකයින්, හවුල්කරුවන් සහ අනෙකුත් බාහිර පාර්ශ්වයන් විසින් සපුරාලිය යුතු සියලුම ආරක්ෂණ අවශ්‍යතා නිර්වචනය කරන විස්තීර්ණ, මණ්ඩලය අනුමත තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය (ISP) බැංකුව විසින් ක්‍රියාත්මක කර ඇත. ISO/TEC 27001:2013 ප්‍රමිතියට මූලිකව පෙළගැසී ඇති තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය තොරතුරු ආරක්ෂාව, භෞතික සහ තාර්කික ප්‍රවේශ පාලනය, වත්කම් කළමනාකරණය, මෙහෙයුම් සහ සන්නිවේදන ආරක්ෂාව, මානව සම්පත් ආරක්ෂාව, සැපයුම්කරු සබඳතා, තොරතුරු ආරක්ෂණ සිදුවීම් කළමනාකරණය, ව්‍යාපාර අඛණ්ඩ කළමනාකරණය යනාදිය බැංකු ජාලයේ/වල තොරතුරු සහාය තොරතුරු සැකසුම් පහසුකම් ආරක්ෂා කිරීම සහ සංවිධානය තුළ සහ බාහිර ආයතන සමග හුවමාරු වන තොරතුරුවල ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ජාල ආරක්ෂණ කළමනාකරණ පාලන සහ තොරතුරු හුවමාරු ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය (ISP) තුළ අර්ථ දක්වා ඇත.</p> <p>බැංකුවේ ප්‍රතිපත්ති සහ අනුකූලතා අවශ්‍යතා අනුව (උදාහරණ PCI DSS,CBSL) බැංකුවේ සයිබර් අවදානම් පැතිකඩ මැන බැලීම සඳහා අවදානම් තක්සේරු කිරීම, විනිවිදයාමේ පරීක්ෂණ යෙදුම් ආරක්ෂණ තක්සේරු කිරීම, විනාශය තක්සේරු කිරීම වැනි තාක්ෂණික ආරක්ෂණ තක්සේරු කිරීම් බැංකුව විසින් වරින් වර (මාසික, කාර්තුව, සහ මාසිකව සහ වාර්ෂිකව) සිදු කරයි. තොරතුරු තාක්ෂණ කළමනාකරණ රාමුව (ISMS) ස්වාධීනව PCI කවුන්සිලයේ සුදුසුකම් ලත් ආරක්ෂක තක්සේරුකරුවන් විසින් වාර්ෂික පදනමෙන් සහතික වේ. තොරතුරු තාක්ෂණ කළමනාකරණ රාමුව (ISMS) හි කාර්ය සාධනය සහ කිසියම් අපගමනයක් වේ නම්, තොරතුරු ආරක්ෂණ සිදුවීම්, අභ්‍යන්තර හා බාහිර තොරතුරු ආරක්ෂණ විගණනවල ප්‍රතිඵල, තොරතුරු ආරක්ෂණ මාර්ග සිතියම/සයිබර් ආරක්ෂණ ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම බැංකුවේ තොරතුරු ආරක්ෂණ අවදානම් පැතිකඩ තොරතුරු ආරක්ෂණ කමිටුව වෙත නිරන්තරයෙන් වාර්තා කරනු ලබන අතර ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව අවදානම් දර්ශක සහ අනෙකුත් වාර්තා හරහා වරින්වර යාවත්කාලීන කරනු ලැබේ.</p>
H	<p><b>පරිසරය, සමාජය හා පාලනය (ESG)</b></p>
H.1	<p><b>පරිසර, සමාජ හා පාලන වාර්තාකරණය (ESG)</b></p> <p>අවස්ථාවන් ග්‍රහණය කරගන්නා අතර සහ අවදානම් කළමනාකරණය කරන අතර වටිනාකම් නිර්මාණය කරගැනීම සඳහා වන සාකච්ඡා ප්‍රවේශයක් තිරසාර ව්‍යාපාරික ප්‍රවේශය තුළ අන්තර්ගත වේ. බැංකුව එහි ව්‍යාපාර සම්බන්ධයෙන් අදාළ කරගන්නා තිරසාර ප්‍රවේශයේදී බැංකුව විසින් සිය කෙටි, මධ්‍යම හා දිගු කාලීන උපායමාර්ග ඔස්සේ නිර්මාණය කරන ලද ආර්ථික, සමාජයීය හා පාරිසරික වටිනාකම් පිළිබඳව අවධානය යොමු කරනු ලබයි. තිරසාර වාර්තාකරණයේදී බැංකුව, පිළිගැනීම, තක්සේරු කිරීම සහ හෙළිදරව් කිරීම සිදු කළ යුතුය. සංග්‍රහය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු තොරතුරු වාර්ෂික වාර්තාවේ පහත සඳහන් කොටස් වල දැක්වේ.</p> <ul style="list-style-type: none"> <li>• කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය - පිටු අංක 96 සිට 176 දක්වා බලන්න.</li> <li>• ආයතනික පාලනය - පිටු අංක 188 සිට 202 දක්වා බලන්න.</li> <li>• පාර්ශ්වකරුවන් - පිටු අංක 67 සිට 75 දක්වා බලන්න.</li> <li>• ප්‍රමාණාත්මක බව - පිටු අංක 36 සිට 94 දක්වා බලන්න.</li> </ul> <p>මේ වාර්ෂික වාර්තාව IIRC රාමුවට සහ GRI මාර්ගෝපදේශයන්ට අනුකූල වී ඇත.</p>



# ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද අනෙකුත් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්

බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට අදාළව වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කිරීම් වලට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති ආකෘති වලට අනුකූලවීම.

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
1. මූල්‍ය තත්ත්වය හා කාර්යසාධනය සඳහා මූල්‍ය උපකරණවල වැදගත්කම පිළිබඳ තොරතුරු		
1.1 මූල්‍ය තත්ත්ව පිළිබඳ ප්‍රකාශනය		
1.1.1 මූල්‍ය වත්කම් හා වගකීම් වර්ග හෙළිදරව් කිරීම්	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 15 - මිණුම්කරණ පදනම මත මූල්‍ය උපකරණ විශ්ලේෂණය	301
1.1.2 අනෙකුත් හෙළිදරව් කිරීම්		
i. ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට ගණනය කිරීම සඳහා නම්කළ මූල්‍ය වත්කම් හා වගකීම් පිළිබඳ විශේෂ හෙළිදරව් කිරීම්, ණය අවදානම් හා වෙළඳපොළ අවදානම, මෙම අවදානම් සඳහා ආරෝපිත සාධාරණ අගයෙහි වෙනස්වීම් සහ ඇගයීම් ක්‍රම යනාදිය ද මෙයට ඇතුළත් වේ.	සැලකිය යුතු ගිණුම්කරන ප්‍රතිපත්ති: සටහන් 2.5.1.4.5 ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට ගණනය කිරීම සඳහා නම් කළ මූල්‍ය වත්කම් සටහන් 2.5.1.5.1 ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට ගණනය කිරීම සඳහා නම් කළ මූල්‍ය වගකීම්	278 280
ii. මූල්‍ය උපකරණ එකින් එකට ප්‍රතිවර්ගීකරණය කිරීම	සැලකිය යුතු ගිණුම්කරන ප්‍රතිපත්ති: සටහන් 2.5.1.7 මූල්‍ය වත්කම් සහ වගකීම් ප්‍රතිවර්ගකරණය	280
iii. සුරැකුම් ලෙස ඇපයට තබා ඇති මූල්‍ය වත්කම් පිළිබඳ තොරතුරු සහ සුරැකුම් වශයෙන් පවත්වාගෙන යන මූල්‍ය සහ මූල්‍ය නොවන වත්කම් පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශනවල සටහන්: සටහන් අංක 22 - ක්‍රමක්‍ෂය පිරිවැය සඳහා පවතින මූල්‍ය වත්කම් - ණය සහ අනෙකුත් උපකරණ	318
iv. මූල්‍ය වත්කම් වර්ගවල ණය අලාභ සඳහා දීමනා ගිණුම සංසන්දනය	සටහන් අංක 16 - මුදල් හා මුදල් සමානයන් සටහන් අංක 18 - බැංකුවල ඇති තැන්පතු සටහන් අංක 21(අ) - වසර තුළදී හානිකරණය සංවලනයන් (ණය සහ අත්තිකාරම්) සටහන් අංක 22(ආ) - වසර තුළදී හානිකරණය සංවලනයන් (ණය හා අනෙකුත් උපකරණ)	304 305 312 320
v. බහුවිධ ව්‍යුත්පන්න උපකරණ වලින් සමන්විත සංයුක්ත මූල්‍ය උපකරණ පිළිබඳ තොරතුරු	බැංකුව සතුව බහුවිධ සංයුක්ත ව්‍යුත්පන්න උපකරණ වලින් සමන්විත මූල්‍ය උපකරණ නොමැත.	
vi. ණය ගිවිසුම් කඩකිරීම් පිළිබඳ කොන්දේසි	නැත	
1.2 විස්තීර්ණ ආදායම් ප්‍රකාශය		
1.2.1 ආදායම්, වියදම්, ලාභ හා පාඩු අයිතම අනාවරණය	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 3 -13	289-299
1.2.2 අනෙකුත් හෙළිදරව් කිරීම්		
i. ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට මිනුම් නොකළ මූල්‍ය උපකරණ මත වන මුළු පොළී ආදායම හා පොළී වියදම	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 4 - ශුද්ධ පොළී ආදායම	289
ii. ගාස්තු ආදායම හා වියදම	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 5 - ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	292
iii. මූල්‍ය වත්කම් කාණ්ඩය අනුව හානිකරණ අලාභ වටිනාකම	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 10 - හානිකරණ වියදම්	295
iv. හානිකරණය වූ මූල්‍ය වත්කම් මත පොළී ආදායම	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 4 (අ) පොළී ආදායම	290

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණ වටිනාකම් තීරණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
1.3 අනෙකුත් හෙළිදරව් කිරීම්		
1.3.1 මූල්‍ය උපකරණ සඳහා ගිණුම්කරණ ප්‍රතිපත්ති	සටහන් අංක 2.5 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති - වත්කම් සහ වගකීම් හඳුනාගැනීම මූල්‍ය උපකරණ	276
1.3.2 ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කිරීම සඳහා නම් කළ මූල්‍ය වගකීම්	බැංකුව/සමූහය මගින් මූල්‍ය වගකීමක් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නියම කර නැත. මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් 2.5.1.5.1 ලාභ හෝ පාඩු මගින් සාධාරණ අගයට ගණනය කිරීම සඳහා නම් කළ මූල්‍ය වගකීම්	278
1.3.3 වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ හිමිකම් උපකරණ ආයෝජන		
i. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ හිමිකම් උපකරණ පිළිබඳ විස්තර සහ එසේ නම් කිරීමට හේතු	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 23 - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්	320
ii. ශේෂපත්‍ර දිනට පවතින ආයෝජනයන්හි සාධාරණ අගය	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 23 (ඇ) - ලැයිස්තුගත ආයෝජන හිමිකම් සුරැකුම් - බැංකුව හා සමූහය සටහන් අංක 23 (ඉ) - ලැයිස්තුගත නොවන ආයෝජන - හිමිකම් සුරැකුම්	323 323
iii. කාලපරිච්ඡේදය තුළදී හඳුනාගත් ලාභාංශ, වාර්තා කළ කාලපරාසය තුළදී ඉවත් කළ ආයෝජන සහ ශේෂපත්‍ර දිනට පවතින ආයෝජන සඳහා වෙන වෙනම හඳුනා ගැනීම	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 9 - වෙනත් ශුද්ධ මෙහෙයුම් ආදායම්	294
iv. කාලපරිච්ඡේදය තුළදී හිමිකම් තුළ පවතින සමුච්චිත ලාභ හෝ අලාභ මාරු කිරීම සහ ඒ සඳහා හේතු	ආදායම් ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය සහ ප්‍රකාශිත ප්‍රාග්ධන අයිතිය සහ සංචිත වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය	260-261 264-267
v. කාලපරිච්ඡේදය තුළදී ඉවත් කරන ලද වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ හිමිකම් උපකරණ ආයෝජන හඳුනා ගැනීම	ආදායම් ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය සහ ප්‍රකාශිත ප්‍රාග්ධන අයිතිය සහ සංචිත වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය	260-261 264-267
- ආයෝජන බැහැර කිරීමට හේතු - ඉවත් කළ දිනට ආයෝජනයන්හි සාධාරණ අගය - බැහැර කිරීමේ සමුච්චිත ලාභ හෝ අලාභ		
1.3.4 මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණය		
i. ප්‍රතිවර්ගීකරණය කළ වර්තමාන හෝ පෙර වාර්තා කාලපරිච්ඡේද මූල්‍ය වත්කම්හි	සටහන් 2.5.1.7 මූල්‍ය වත්කම් සහ වගකීම් ප්‍රතිවර්ගීකරණය	
- ප්‍රතිවර්ගීකරණ දිනය - ආයතනික ආකෘතිය වෙනස්වීම පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීම සහ මූල්‍ය ප්‍රකාශනයන්ට එහි බලපෑම පිළිබඳව ගුණාත්මක විස්තරය - එක් එක් කාණ්ඩයට ඇතුළත් කරන ලද හා ඉවත් කරන ලද ප්‍රතිවර්ගීකරණය කළ වටිනාකම්	කාලපරිච්ඡේදය තුළදී බැංකුව විසින් මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණය කර නොමැත.	280
ii. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයෙන් ක්‍රමයෙන් පිරිවැයට හෝ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ප්‍රතිවර්ගීකරණය කිරීම	කාලපරිච්ඡේදය තුළදී බැංකුව විසින් මූල්‍ය උපකරණයක් ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයෙන්, වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට හෝ ක්‍රමයෙන් පිරිවැයට වර්ගීකරණය කර නොමැත.	
- ප්‍රතිවර්ගීකරණ දිනට තීරණය කළ සඵල පොලී අනුපාතය - හඳුනාගත් පොලී ආදායම		

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
iii. වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයෙන් ක්‍රමක්‍ෂය පිරිවැයට හෝ ලාභ හෝ අලාභයේ සාධාරණ අගයෙන් ක්‍රමක්‍ෂය පිරිවැයට හෝ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ප්‍රතිවර්ගීකරණය සඳහා - ශේෂපත්‍ර දිනට මූල්‍ය වත්කම්වල සාධාරණ අගය - මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණය කර නොමැති නම් කාලපරිච්ඡේදය තුළදී ලාභ හෝ අලාභ හෝ වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගත් සාධාරණ අගයේ ලාභ/අලාභ	සටහන 2.5.1.7 මූල්‍ය වත්කම් සහ වගකීම් ප්‍රතිවර්ගීකරණය  කාලපරිච්ඡේදය තුළදී බැංකුව විසින් මූල්‍ය උපකරණ වෙනත් විස්තීර්ණ ආදායමේ සාධාරණ අගයෙන් ක්‍රමක්‍ෂය පිරිවැයට හෝ අලාභයේ සාධාරණ අගයෙන් ක්‍රමක්‍ෂය පිරිවැයට හෝ විස්තීර්ණ ආදායමේ සාධාරණ අගයට වර්ගීකරණය කර නොමැත.	280
1.3.5 හෙපින් ගිණුම් පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් 2.5.1.6.2 අවදානම් අරමුණින් පවතින මූල්‍ය ව්‍යුත්පන්න හා හෙපින් ගිණුම්කරණය සටහන් අංක 19 - ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	279 305
1.3.6 සාධාරණ අගයට නම් කළ සියලුම මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම්වල සාධාරණ අගයන් පිළිබඳ තොරතුරු පහත කරුණු සමග i. සැසඳිය හැකි ඉදිරියට ගෙනයන අගයන් ii. සාධාරණ අගය තීරණය කළ ආකාරය පිළිබඳ විස්තරයක් iii. සාධාරණ අගය තීරණය කිරීමට භාවිතා කළ යෙදවුම්වල මට්ටම iv. අ. සාධාරණ අගය මැනීමේ දූරාවලි මට්ටම් අතර සංවලනය සැසඳීම. ආ. තෙවන මට්ටමේ යෙදවුම් යොදාගෙන සාධාරණ අගයට අගය කළ මූල්‍ය උපකරණ සඳහා වන අමතර හෙළිදරව් කිරීම් V. සාධාරණ අගය විශ්වසනීය ලෙස අගය කළ නොහැකි නම් ඒ පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශනවලට සටහන් සටහන් අංක 56.4 - මූල්‍ය උපකරණවල සාධාරණ අගය  මූල්‍ය ප්‍රකාශනවලට සටහන් අංක 2.1.12.2 මූල්‍ය උපකරණවල සාධාරණ අගය සටහන් අංක 2.3 - සාධාරණ අගය මිණුම්කරණය සටහන් අංක 56.2 - සාධාරණ අගය තීරණය කිරීම සහ සාධාරණ අගයන්හි දූරාවලිය  මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 56 - මූල්‍ය උපකරණවල සාධාරණ අගය හා සාධාරණ අගයන්හි දූරාවලිය තීරණය කිරීම  වසර තුළ සාධාරණ අගය මැනීමේ දූරාවලි මට්ටම් වල වංචලනයක් සිදු වී නොමැත සටහන් අංක 56.3 - සාධාරණ අගය මිණුම්කරණ දූරාවලියේ කලයන් අතර සංවලනයන්හි සැසඳීම  මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 23 (ඉ) - ලැයිස්තුගත නොවූ ආයෝජන හිමිකම් සුරැකුම් සටහන් අංක 56.5 - සාධාරණ අගය හා සාධාරණ අගයන්හි දූරාවලිය තීරණය කිරීම	415 272 275 410 410 414
2 මූල්‍ය උපකරණවල ස්වභාවය හා ඉන් පැන නගින අවදානම්වල ප්‍රමාණය පිළිබඳ තොරතුරු 2.1 ගුණාත්මක හෙළිදරව් කිරීම 2.1.1 සියළුම වර්ගවල මූල්‍ය උපකරණයන්හි අවදානම් අනාවරණයන්	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 54 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් සමාලෝචන වාර්තාව	323 410 374 212-239

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපරේ තීරණය වර්ගීකරණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 → පාත්‍රිකා ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණ වර්තමාන වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
2.1.2 එම අවදානම් කළමනාකරණය සඳහා කළමනාකාරිත්වයේ අරමුණු, ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 54 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් සමාලෝචන වාර්තාව	374 212-239
2.1.3 පෙර කාලපරිච්ඡේදයේ සිට වෙනස්වීම්	සලකා බලන වර්ෂයේ සැලකිය යුතු ප්‍රතිපත්ති වෙනස්වීම් නොමැත.	
2.2 ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම්		
2.2.1 ශේෂපත්‍ර දිනට එක් එක් අවදානමට නිරාවරණය වීම් පිළිබඳ ප්‍රමාණාත්මක දත්ත සාරාංශය	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 54 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් සමාලෝචන වාර්තාව	374 212-239
2.2.2 ණය අවදානම, ද්‍රවශීලතා අවදානම, වෙළඳපොළ අවදානම, මෙහෙයුම් අවදානම, පොළී අනුපාත අවදානම පිළිබඳ හෙළිදරව් කිරීම් හා මෙම අවදානම් කළමනාකරණය කරන ආකාරය		
i. ණය අවදානම		
(අ) අනාවරණය කරන ඉහළම ප්‍රමාණය (සුරැකුම්වල වටිනාකම අඩු කිරීමට පෙර) සුරැකුම් පිළිබඳ විස්තරයක්, හිඟ හෝ හානිකරණය නොවූ මූල්‍ය වත්කම්වල ණය ගුණත්වය පිළිබඳ තොරතුරු සහ මූල්‍ය වත්කම්වල ණය ගුණත්වය පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 54.1.1 - ණය ගුණත්වය විශ්ලේෂණය	380
(ආ) හිඟ හෝ හානිකරණය වූ මූල්‍ය වත්කම්වල කාලපරිච්ඡේදය, හානිකරණය වූ ලෙස තීරණය කිරීමට සලකා බලන ලද කරුණු සහ එක් එක් වර්ගයට අනුව මූල්‍ය වත්කම්වල සුරැකුම් පිළිබඳ විස්තරයක්	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 54.1.1 - ණය ගුණත්වය විශ්ලේෂණය	380
(ඇ) ලබාගත් හෝ ඇමතු සුරැකුම් හෝ වෙනත් ණය වැඩි කිරීම් පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 54.1.1 (ආ) - ණය කළඹ කළමනාකරණය	382
(ඈ) ණය අවදානම් කළමනාකරණ භාවිත;	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්:	
- ණය අවදානම් කළමනාකරණ භාවිත සහ අපේක්ෂිත ණය අලාභ හඳුනාගැනීම සහ මැනීම සඳහා යොදාගනු ලබන ක්‍රම, උපකල්පන සහ තොරතුරු ඇතුළුව ඒවා ණය අවදානම් කළමනාකරණයට සම්බන්ධ වීම.	සටහන් අංක 2.5.2.3 - අපේක්ෂිත ණය පාඩු මූලධර්මයන්හි දළ විශ්ලේෂණය සටහන් අංක 10 - හානිකරණ වියදම්	282 295
- අපේක්ෂිත ණය අලාභයෙන් මූල්‍ය ප්‍රකාශනවල පැන නගින වෙනස්වීම් සහ එම වෙනස්වීම්වලට හේතු ඇතිවීමට ඇති ප්‍රමාණාත්මක සහ ගුණාත්මක තොරතුරු	සටහන් අංක 10 - හානිකරණ වියදම්	295
- මූලක හඳුනාගැනීමෙන් පසු සැලකිය යුතු ලෙස මූල්‍ය උපකරණවල ණය අලාභය වැඩිවී තිබේදැයි බැංකුව තීරණය කරන්නා වූ ආකාරය	සටහන් අංක 2.5.2.7 - ණය අවදානම සැලකිය යුතු ලෙස වැඩිවීම	283
- විවිධ මූල්‍ය උපකරණ පැහැර හැරීම් සඳහා බැංකුවේ නිර්වචන සහ එම නිර්වචන තෝරා ගැනීම සඳහා හේතු	සටහන් අංක 2.5.2.8 - පැහැර හැරීම් සහ ණය හානිකරණ වත්කම් සඳහා නිර්වචන	284
- අපේක්ෂිත ණය අලාභය සාමූහික පදනමක් මත මැනිය හැකි නම් උපකරණ සමූහගත කරන ආකාරය	සටහන් අංක 10 - හානිකරණ වියදම්	295

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
- මූල්‍ය වත්කම් ණය අක්‍රීය බවට බැංකුව විසින් තීරණය කරනු ලබන ආකාරය	සටහන් අංක 2.5.2 - මූල්‍ය වත්කම් හානිකරණය (මෙම ප්‍රතිපත්තිය 2019 ජනවාරි 01 දින සිට අදාළ වේ)	281
- බැංකුවේ ණය කපා හැරීමේ ප්‍රතිපත්තිය, එය අයකර ගැනීමට නොහැකිවීමේ සාධාරණ අපේක්ෂාව ඇතුළු දර්ශක ඇතුළුව	සටහන් අංක 21 (ඇ) - වසර තුළ හානිකරණ වෙනස්වීම්	312
- වෙනස් කිරීම් අවශ්‍යතා අදාළ කරගන්නා ආකාරය	සටහන් අංක 2.5.1.9 - මූල්‍ය වත්කම් සහ වගකීම් වෙනස් කිරීම්	281
<b>(ඉ) අපේක්ෂිත ණය අලාභ ගණනය</b>		
- යෙදවුම් පදනම, උපකල්පන සහ අපේක්ෂිත ණය අලාභය ඇස්තමේන්තු කිරීමට යෙදාගත් ඇස්තමේන්තු උපක්‍රම	සටහන් අංක 2.5.2.4 - අපේක්ෂිත ණය අලාභය ගණනය කිරීම	283
- අපේක්ෂිත ණය අලාභ තීරණය කිරීම සඳහා ඉදිරි දැක්මක් සහිත තොරතුරු අන්තර්ගත කරනු ලබන ආකාරය	සටහන් අංක 2.5.2.6 - ඉදිරි දැක්ම සහිත තොරතුරු	283
- වාර්තාකරණ කාලපරිච්ඡේදය තුළදී ඇස්තමේන්තු උපක්‍රම හෝ සැලකිය යුතු උපකල්පනයන්හි වෙනස්වීම්	සටහන් අංක 2.2. - ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම්	275
<b>(ඊ) අපේක්ෂිත ණය අලාභ මගින් උපදින්නා වූ වටිනාකම</b>		
- එක් එක් වර්ගයේ මූල්‍ය උපකරණවල හානිකරණ අලාභ දීමනාවේ ආරම්භක සහ අවසාන ශේෂ සැසඳීම	සටහන් අංක 16 - මුදල් හා මුදල් සමානයන් සටහන් අංක 18 - බැංකුවල රැඳුණු මුදල්	304 305
- සැසඳුමේ අලාභ දීමනා වෙනස්වීමට හේතු පැහැදිලි කිරීම	සටහන් අංක 22 (ආ) - වසර තුළදී හානිකරණ වෙනස්වීම් (ණය සහ අනෙකුත් උපකරණ)	320
<b>(උ) සුරැකුම්</b>		
- ශේෂපත්‍ර දිනට ඇති ණය අවදානමට බැංකුවේ උපරිම නිරාවරණය	මූල්‍ය ප්‍රකාශනවලට සටහන් : සටහන් අංක 54.1.1 (අ) - මූල්‍ය වත්කම් කාණ්ඩය අනුව ණය අවදානමට ඇති ශුද්ධ නිරාවරණය වීම	380
- සුරැකුම් ආරක්ෂණයක් ලෙස පවත්වා ගැනීම සහ අනෙකුත් ණය වැඩිකිරීම පිළිබඳ විස්තරය	සටහන් අංක 54.1.1 (ආ) - ණය කළඹ කළමනාකරණය	382
<b>(ඌ) වත්කම් කපා හැරීම</b>		
	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 21 (ඇ) - වසර තුළදී හානිකරණ වෙනස්වීම් (ණය සහ අන්තිකාරම්)	312
i. බලපත්‍රලාභී බැංකු සඳහා බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා මත 2016 අංක 01 දරන බැංකු පනතේ ස්ථම්භ III විස්තර අනාවරණය කිරීම	අවදානම් සමාලෝචන වාර්තාව	212-239
ii. ද්‍රවශීලතා අවදානම	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 55 - පරිණති විශ්ලේෂණය	
(අ) මූල්‍ය වගකීම් පිළිබඳ පරිණති විශ්ලේෂණය		406
(ආ) අවදානම් කළමනාකරණ ප්‍රවේශය පිළිබඳ විස්තරය	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 54 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් සමාලෝචන වාර්තාව	374 212-239
(ඇ) බලපත්‍රලාභී බැංකු සඳහා බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා මත 2016 අංක 01 දරන බැංකු පනතේ ස්ථම්භ III විස්තර අනාවරණය කිරීම	අවදානම් සමාලෝචන වාර්තාව	212-239

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරවද්‍ය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකාරය

සුර්විකාව

→ ප්‍රාග්ධන ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය
<b>iii. වෙළඳපොළ අවදානම</b>		
(අ) බැංකුව නිරාවරණය වන සියළුම වර්ගයේ වෙළඳපොළ අවදානම්වල සංවේදීතා විශ්ලේෂණය	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 54.3 - වෙළඳපොළ අවදානම අවදානම් සමාලෝචන වාර්තාව	395 212-239
(ආ) බැංකුවේ අවදානම් නිරාවරණය සංවේදීතා විශ්ලේෂණයෙන් නිරූපනය නොවේ නම් අමතර තොරතුරු	අවදානම් සමාලෝචන වාර්තාව	212-239
(ඇ) බලපත්‍රලාභී බැංකු සඳහා බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා මත 2016 අංක 01 දරන බැංකු පනතේ ස්ථම්භ III විස්තර අනාවරණය කිරීම	අවදානම් සමාලෝචන වාර්තාව	212-239
<b>iv. මෙහෙයුම් අවදානම</b>		
බලපත්‍රලාභී බැංකු සඳහා බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා මත 2016 අංක 01 දරන බැංකු පනතේ ස්ථම්භ III විස්තර අනාවරණය කිරීම	අවදානම් සමාලෝචන වාර්තාව	212-239
<b>v. බැංකුව මුහුණදෙන ගිණිකම් අවදානම</b>		
<b>(අ) ගුණාත්මක හෙළිදරව් කිරීම්</b>		
<ul style="list-style-type: none"> <li>ප්‍රාග්ධන ලාභ බලාපොරොත්තු වන සමාගම් හා සබඳතා හා උපාය මාර්ගික හේතු ඇතුළුව වෙනත් අරමුණු වෙනුවෙන් අත්කරගත් සමාගම් යන දෙකෙහි කොටස් ගිණිකම වෙන්කොට දැක්වීම්</li> </ul>	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 23 - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	320
<ul style="list-style-type: none"> <li>බැංකුව සතු ස්කන්ධ ගිණිකම් පිළිබඳව තක්සේරු කිරීම සහ ගිණුම් තැබීම ආවරණය කරන වැදගත් ප්‍රතිපත්ති පිළිබඳ විස්තරය</li> </ul>	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 23 - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	320
<b>(ආ) ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම්</b>		
<ul style="list-style-type: none"> <li>මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි වූ ආයෝජන පිළිබඳ වටිනාකම සහ එම ආයෝජන වල සාධාරණ අගය හෙළිකිරීම, මිල ප්‍රකාශිත සුරැකුම් සඳහා කොටස් මිල සාධාරණ අගයෙන් බොහෝ සෙයින් වෙනස් වන අවස්ථාවලදී පොදු මිල ප්‍රකාශිත කොටස් අගය පිළිබඳ සංසන්දනයක් සිදු කිරීම.</li> </ul>	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 20 - ලාභ හෝ අලාභ මත හඳුනාගත් මූල්‍ය වත්කම් සටහන් අංක 23 - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	306 320
<ul style="list-style-type: none"> <li>ආයෝජනවල වර්ග සහ ස්වභාවය</li> </ul>		
<ul style="list-style-type: none"> <li>වාර්තාකරන කාලසීමාව තුළදී විකිණීමෙන් සහ ඇවර කිරීමෙන් ඇතිවන සමුච්චිත ලාභ/(අලාභ)</li> </ul>	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 6 - විකිණීමෙන් ලද ශුද්ධ ලාභ/(අලාභ) සටහන් අංක 8 - මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම මත ඇතිවන ශුද්ධ ලාභ/(අලාභ)	293 294
<b>vi. බැංකු පොතෙහි පොළී අනුපාත අවදානම</b>		
<b>(අ) ගුණාත්මක හෙළිදරව් කිරීම්</b>		
<ul style="list-style-type: none"> <li>බැංකු පොතෙහි පොළී අනුපාත අවදානමේ (IRRBB) ස්වභාවය සහ මූලික උපකල්පනයන්</li> </ul>	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 54 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් සමාලෝචන වාර්තාව	374 212-239

හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	විස්තරය	පිටු අංකය	
(ආ) ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම්			
<ul style="list-style-type: none"> <li>බැංකු පොතෙහි පොලී අනුපාත අවදානම මැනීම සඳහා කළමනාකාරිත්වය භාවිතා කරනු ලබන ක්‍රමයට අනුව අනුපාතවල උච්ඡාවචන කම්පන තුළින් ඉපයුම්වල හෝ ආර්ථික අගය (හෝ කළමනාකාරිත්වය විසින් භාවිතා කරනු ලබන සුදුසු ක්‍රමයක්) අඩු වැඩිවීම්</li> </ul>	අවදානම් සමාලෝචන වාර්තාව	212-239	
2.2.3	අවදානම් සංකේන්ද්‍රණය පිළිබඳ තොරතුරු	මූල්‍ය ප්‍රකාශනවලට සටහන්: සටහන් අංක 54 - මූල්‍ය අවදානම් කළමනාකරණය අවදානම් සමාලෝචන වාර්තාව	374 212-239
3.	අනෙකුත් හෙළිදරව් කිරීම්		
3.1	ප්‍රාග්ධන ව්‍යුහය		
i.	ගුණාත්මක හෙළිදරව් කිරීම්		
<ul style="list-style-type: none"> <li>සියළුම ප්‍රාග්ධන උපකරණවල, විශේෂයෙන් නව්‍ය, සංකීර්ණ හෝ දෙමුහුන් ප්‍රාග්ධන උපකරණවල ප්‍රධාන ලක්ෂණ පිළිබඳ නියමයන් හා කොන්දේසි පිළිබඳ සාරාංශගත තොරතුරු</li> </ul>	2016 අංක 01 දරන බැංකු පනතේ උපලේඛන III ට අනුව බාසල් III හෙළිදරව් කිරීම් අවදානම් සමාලෝචන වාර්තාව	454-466 212-239	
ii.	ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම්		
(අ) ස්ථර I ප්‍රාග්ධනයේ අගය පහත අයිතමයන් වෙත වෙනම අනාවරණය කරමින්	2016 අංක 01 දරන බැංකු පනතේ උපලේඛන III ට අනුව බාසල් III හෙළිදරව් කිරීම්	454-466	
<ul style="list-style-type: none"> <li>ගෙවා නිමි කොටස් ප්‍රාග්ධන/පොදු තොගය</li> <li>සංචිත</li> <li>පරිපාලිත සමාගම්වල කොටස්වල පාලනයට යටත් නොවන හිමිකම්</li> <li>නිර්මාණශීලී උපකරණ</li> <li>අනෙකුත් ප්‍රාග්ධන උපකරණ</li> <li>ස්ථර I ප්‍රාග්ධනයෙන් අඩුකිරීම්</li> </ul>			
(ආ) ස්ථර 2 සහ ස්ථර 3 ප්‍රාග්ධනයේ මුළු වටිනාකම			
(ඇ) ප්‍රාග්ධනයෙන් අනෙකුත් අඩුකිරීම්			
(ඈ) මුළු යෝග්‍ය ප්‍රාග්ධනය			
3.1.2	ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය		
i.	ගුණාත්මක හෙළිදරව් කිරීම්		
<ul style="list-style-type: none"> <li>වර්තමාන සහ අනාගත ක්‍රියාකාරකම්වලට සහයෝගය දීමට ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් බව තක්සේරු කිරීමට බැංකුවේ ප්‍රවේශය පිළිබඳ සාරාංශය</li> </ul>	අවදානම් සමාලෝචන වාර්තාව	212-239	
ii.	ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීම්		
(අ) ණය අවදානම, වෙළඳපොළ අවදානම සහ මෙහෙයුම් අවදානම සඳහා ප්‍රාග්ධන අවශ්‍යතාවය	අවදානම් සමාලෝචන වාර්තාව	212-239	
(ආ) මුළු සහ ස්ථර I ප්‍රාග්ධන අනුපාත	අවදානම් සමාලෝචන වාර්තාව	212-239	

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්සාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

# 2016 අංක 1 දරන බැංකු පනතේ නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර බාසල් III හෙළිදරව් කිරීම්

බාසල් III ස්ථම්භය III යටතේ අවම හෙළිදරව් කිරීමේ අවශ්‍යතා

මූලික නියාමන අනුපාත - ප්‍රාග්ධන සහ ද්‍රවශීලතාව

දෙසැම්බර් 31 දිනට අයිතමය	බැංකුව		සමූහය	
	2021	2020	2021	2020
නියාමන ප්‍රාග්ධනය (රු. '000)				
පොදු හිමිකම් ස්ථරය I	<b>60,170,042</b>	37,227,074	<b>65,194,032</b>	43,189,629
ප්‍රාග්ධන ස්ථරය I	<b>65,170,042</b>	42,227,074	<b>70,194,032</b>	48,189,629
මුළු ප්‍රාග්ධනය	<b>72,984,005</b>	50,882,209	<b>77,370,432</b>	56,636,854
නියාමන ප්‍රාග්ධන අනුපාතය (%)	-	-	-	-
පොදු හිමිකම් ස්ථරය I ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 6.5%)	<b>17.171</b>	12.032	<b>18.538</b>	13.956
ප්‍රාග්ධන අනුපාතය ස්ථරය I (අවම අවශ්‍යතාවය: 8.0%)	<b>18.598</b>	13.649	<b>19.960</b>	15.572
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 12.0%)	<b>20.828</b>	16.446	<b>22.001</b>	18.302
තෝලන අනුපාතය (අවම අවශ්‍යතාවය: 3%)	<b>8.92</b>	6.64	<b>8.95</b>	7.21
නියාමන ද්‍රවශීලතාව				
නියාමන ද්‍රවශීල වත්කම් (රු. '000)	<b>816,750,871</b>	805,242,421	N/A	N/A
නියාමන ද්‍රවශීල වත්කම් අනුපාත (අවම අවශ්‍යතාව - 20%)	-	-	-	-
දේශීය බැංකු ඒකක (%)	<b>59.63</b>	69.10	N/A	N/A
අක්-වෙරළ බැංකු ඒකක (%)	-	-	-	-
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%) - රුපියල්: අවම අවශ්‍යතාව: 2021 - 100%, 2020 - 90%)	<b>240.84</b>	311.02	N/A	N/A
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%) සියලු මුදල්: අවම අවශ්‍යතාව: 2021 - 100%, 2020 - 90%)	<b>240.43</b>	307.22	N/A	N/A
ශුද්ධ ස්ථාවර මූල්‍යන අනුපාතය :අවම අවශ්‍යතාව: 2021 - 100%, 2020 - 90%)	<b>160.78</b>	169	N/A	N/A

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වර්ධනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

→



බාසල් III - ප්‍රාග්ධන අනුපාත ගණනය කිරීම

දෙසැම්බර් 31 දිනට අයිතමය	බැංකුව		සමුහය	
	2021 රු '000	2020 රු '000	2021 රු '000	2020 රු '000
ගැලපීම්වලට පසු පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධනය (CET1)	60,170,042	37,227,074	65,194,032	43,189,629
පොදු හිමිකම් ස්ථර I (CET1) ප්‍රාග්ධන එකතුව	65,384,549	42,929,613	69,514,833	47,663,891
හිමිකම් ප්‍රාග්ධනය(ප්‍රකාශිත ප්‍රාග්ධනය)/පවරන ලද ප්‍රාග්ධනය	9,400,000	9,400,000	9,400,000	9,400,000
සංචිත අරමුදල	5,174,249	4,068,268	5,209,101	4,090,363
ප්‍රකාශිත රඳවාගත් ඉපයීම්/(උපචිත රඳවාගත් අලාභ)	8,376,790	6,813,679	12,567,994	11,015,735
ප්‍රකාශිත උපචිත වෙනත් විස්තීර්ණ ආදායම්	(658,376)	(444,220)	(754,142)	(428,052)
පොදු හා අනෙකුත් අනාවරණය කළ සංචිතයන්	43,091,885	23,091,885	43,091,877	23,585,844
ප්‍රකාශයට පත් නොකළ ප්‍රවර්තන වර්ෂයේ ලාභය/(අලාභය) සහ වෙනත් විස්තීර්ණ ආදායම්හි පිළිබිඹු වන ලැබීම්	-	-	-	-
ඒකාබද්ධ බැංකුකරණ සහ බැංකුවේ මූල්‍ය පරිපාලිත සමාගම් විසින් නිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්ව විසින් රඳවාගත් සාමාන්‍ය කොටස්	-	-	-	-
පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධනයට මුළු ගැලපීම්	5,214,505	5,702,537	4,320,799	4,474,260
කීර්තිනාමය (ශුද්ධ)	-	-	-	-
අස්පාශ්‍ය වත්කම් (ශුද්ධ)	816,058	687,961	821,420	694,160
දේපළ, පිරිසත සහ උපකරණවල ප්‍රත්‍යාගණිත අලාභ	32,902	32,902	32,902	32,902
විලම්බිත බදු වත්කම් (ශුද්ධ)	1,104,779	1,446,249	1,105,653	1,445,128
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ සංචිතය	-	-	-	-
ආයතනයේ නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් 10% කට වඩා වැඩි ප්‍රමාණයක් බැංකුව සතු වන, මූල්‍ය ආයතනවල සැලකිය යුතු ප්‍රාග්ධන ආයෝජන	2,173,342	2,220,843	2,360,824	2,302,071
ආයතනයේ නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් 10% කට වඩා වැඩි ප්‍රමාණයක් බැංකුව සතු වන, මූල්‍ය ආයතනවල සැලකිය යුතු ප්‍රාග්ධන ආයෝජන	1,087,425	1,314,583	-	-
ගැලපීම්වලට පසු අතිරේක ස්ථර I ප්‍රාග්ධනය (AT1)	5,000,000	5,000,000	5,000,000	5,000,000
අතිරේක ස්ථර I ප්‍රාග්ධන එකතුව	5,000,000	5,000,000	5,000,000	5,000,000
සුදුසුකම් ලත් අතිරේක ස්ථර I ප්‍රාග්ධන උපකරණ	5,000,000	5,000,000	5,000,000	5,000,000
ඒකාබද්ධ බැංකුකරණ සහ බැංකුවේ මූල්‍ය පරිපාලිත සමාගම් විසින් නිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්ව විසින් රඳවාගත් උපකරණ	-	-	-	-
අතිරේක ස්ථර I ප්‍රාග්ධනයට මුළු ගැලපීම්	-	-	-	-
ස්වකීය කොටස්වල ආයෝජනය	-	-	-	-
ගැලපීම්වලට පසු ස්ථර II ප්‍රාග්ධනය	7,813,965	8,655,136	7,176,402	8,447,226
ස්ථර II ප්‍රාග්ධන එකතුව	7,813,964	8,655,136	7,744,905	8,615,002
සුදුසුකම් ලත් ස්ථර II ප්‍රාග්ධන උපකරණ	-	1,200,000	-	1,200,000
ප්‍රත්‍යාගණිත ලාභ	4,243,803	4,243,803	4,243,803	4,243,803
ණය පාඩු ප්‍රතිපාදන	3,570,160	3,211,332	3,501,102	3,171,199
ඒකාබද්ධ බැංකුකරණ සහ බැංකුවේ මූල්‍ය පරිපාලිත සමාගම් විසින් නිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්ව විසින් රඳවාගත් උපකරණ	-	-	-	-
ස්ථර II ප්‍රාග්ධනයට මුළු ගැලපීම්	-	-	568,504	167,777

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ පාඨමික වාර්තාව 2021

2016 අංක 1 දරන බැංකු පනතේ  
නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර  
බාසල් III හෙළිදරව්කිරීම්

දෙසැම්බර් 31 දිනට අයිතමය	බැංකුව		සමූහය	
	2021 රු '000	2020 රු '000	2021 රු '000	2020 රු '000
ස්වකීය කොටස්වල ආයෝජනය	-	-	-	-
නිකුත් කරනු ලබන ආයතනයේ ඡන්ද අයිතිවාසිකම් සහිත නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 10% කට වඩා බැංකුව සතු නොවන, මූල්‍ය ආයතනවල ප්‍රාග්ධන ආයෝජන	-	-	568,504	167,777
පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධනය	60,170,042	37,227,074	65,194,032	43,189,629
මුළු ස්ථර I ප්‍රාග්ධනය	65,170,042	42,227,074	70,194,032	48,189,629
මුළු ප්‍රාග්ධනය	72,984,005	50,882,209	77,370,432	56,636,854
මුළු අවදානම් බර තැබූ වත්කම් (RWA)	350,409,554	309,389,659	351,672,286	309,461,535
ණය අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම්	285,612,837	256,906,592	280,088,118	253,695,893
වෙළඳපොළ අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම්	10,720,942	11,658,100	16,125,350	13,702,867
මෙහෙයුම් අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම්	54,075,775	40,824,967	55,458,817	42,062,775
පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධන අනුපාතය (ප්‍රාග්ධන සංරක්ෂණ අවරෝධකය, ප්‍රතිචක්‍රාකාර ප්‍රාග්ධන අවරෝධකය හා දේශීය පද්ධති අනුව වැදගත් බැංකු මත ප්‍රාග්ධන අධිභාරයද ඇතුළත්ව) (%)	17.171	12.032	18.538	13.956
ඉන් ප්‍රාග්ධන සංරක්ෂණ අවරෝධකය (%)	2.000	2.000	2.000	2.000
ඉන් ප්‍රතිචක්‍රාකාර අවරෝධකය (%)	0.000	0.000	0.000	0.000
ඉන් දේශීය පද්ධති අනුව වැදගත් බැංකු මත ප්‍රාග්ධන අධිභාරය	0.000	0.000	0.000	0.000
මුළු ස්ථර I ප්‍රාග්ධන අනුපාතය (%)	18.598	13.649	19.960	15.572
මුළු ප්‍රාග්ධන අනුපාතය (ප්‍රාග්ධන සංරක්ෂණ අවරෝධකය, ප්‍රතිචක්‍රාකාර ප්‍රාග්ධන අවරෝධකය හා දේශීය පද්ධති අනුව වැදගත් බැංකු මත ප්‍රාග්ධන අධිභාරයද ඇතුළත්ව) (%)	20.828	16.446	22.001	18.302
ඉන් ප්‍රාග්ධන සංරක්ෂණ අවරෝධකය (%)	2.000	2.000	2.000	2.000
ඉන් ප්‍රතිචක්‍රාකාර අවරෝධකය (%)	0.000	0.000	0.000	0.000
ඉන් දේශීය පද්ධති අනුව වැදගත් බැංකු මත ප්‍රාග්ධන අධිභාරය	0.000	0.000	0.000	0.000

මූල්‍ය වාර්තාකරණවල දැක්වෙන රඳවාගත් ඉපයීම් ශේෂය හා බාසල් III ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ගණනය කිරීම් අතර වෙනස හටගන්නේ පහත සඳහන් කරුණු මතයි.

1. ප්‍රවර්තන වර්ෂයේ රඳවාගත් ඉපයීම් පොදු සංචිතය වෙත මාරු කිරීම 2015 වර්ෂය අවසානය දක්වාම බැංකුවේ ප්‍රතිපත්තිය විය. 2016.12.31 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රවර්තන වර්ෂයේ රඳවාගත් ඉපයීම් වලින් කොටසක් වෙනම පවත්වාගනු ලබන රඳවාගත් ඉපයීම් සංචිතය වෙත මාරු කිරීම සිදු කරන පරිදි බැංකුවේ ප්‍රතිපත්ති වෙනස් කෙරිණි. එහෙයින් මූල්‍ය වාර්තාකරණවල දැක්වෙන රඳවාගත් ඉපයීම් ශේෂය හා බාසල් III ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ගණනය කිරීම් අතර පවතින එක් වෙනසක් වනුයේ රු. බිලියන 5.351 විශ්‍රාමික ප්‍රතිලාභ සැලසුම මත උපචිත ජීවගණක අලාභයයි. එම අගය 2016 වර්ෂයට පෙර පොදු සංචිතයට ගලපා ඇත.

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ තීරණ වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

තෝලන අනුපාත ගණනය කිරීම

දෙසැම්බර් 31 දිනට අයිතමය	බැංකුව		සමූහය	
	2021 රු '000	2020 රු '000	2021 රු '000	2020 රු '000
ප්‍රාග්ධන ස්ථරය I	65,170,042	42,227,074	70,194,032	48,189,629
මුළු නිරාවරණයවීම්	730,295,777	635,552,006	784,126,364	668,821,873
ශේෂපත්‍රගත අයිතම (ව්‍යුත්පන්න සහ සුරැකුම්පත් මූල්‍යනය කිරීමේ ගනුදෙනු හැර, එහෙත් සුරැකුම් ඇතුළුව)	711,305,160	609,120,761	741,607,140	631,111,094
ව්‍යුත්පන්න නිරාවරණයවීම්	-	27,855	-	27,855
සුරැකුම්පත් මූල්‍යනය කිරීමේ ගනුදෙනු නිරාවරණයවීම්	14,253,906	22,033,567	37,780,243	33,301,815
අනෙකුත් ශේෂපත්‍රගත නොවන නිරාවරණයවීම්	4,736,710	4,369,823	4,738,981	4,381,108
බාසල් ෂේෂ තෝලන අනුපාතය (%) (ස්ථර I/මුළු නිරාවරණයවීම්)	8.92%	6.64%	8.95%	7.21%

බාසල් III - ද්‍රවශීලතා ආවරණ අනුපාතය ගණනය කිරීම (බැංකුව) - සියලුම මුදල් වර්ග

දෙසැම්බර් 31 දිනට අයිතමය	2021		2020	
	බර නොතැබූ මුළු අගය රු '000	බර තැබූ මුළු අගය රු '000	බර නොතැබූ මුළු අගය රු '000	බර තැබූ මුළු අගය රු '000
ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ද්‍රවශීල වත්කම්වල මුළු එකතුව (HQLA)	787,006,884	785,559,135	787,769,145	785,407,233
1 A මට්ටමේ ගැලපූ මුළු වත්කම්	783,972,676	783,972,676	783,105,664	783,105,664
1 මට්ටමේ වත්කම්	784,111,386	784,111,386	783,045,321	783,045,321
2 A මට්ටමේ ගැලපූ මුළු වත්කම්	-	-	-	-
2 B මට්ටමේ වත්කම්	-	-	-	-
2 B මට්ටමේ ගැලපූ මුළු වත්කම්	2,895,498	1,447,749	4,723,824	2,361,912
2 B මට්ටමේ වත්කම්	2,895,498	1,447,749	4,723,824	2,361,912
මුදල් ගලායෑම් - එකතුව	1,465,591,676	342,758,032	1,284,821,024	268,722,079
තැන්පතු	1,085,163,072	108,516,307	948,077,093	94,807,709
සුරැකුම් නොලත් නොග මූල්‍යනය	355,165,322	224,569,932	296,451,080	164,727,076
සුරැකුම් ලත් මූල්‍යන ගනුදෙනු	4,957,181	-	10,198,687	-
කැපවූ (අවලංගු කළ නොහැකි) පහසුකම්වල භාවිතයට නොගත් කොටස සහ වෙනත් අසම්භාව්‍ය මූල්‍යන බැඳීම්	13,351,156	2,716,849	23,773,255	2,879,601
අතිරේක අවශ්‍යතා	6,954,945	6,954,945	6,320,909	6,320,909
මුළු මුදල් ගලායීම්	29,945,556	16,029,594	28,836,496	13,073,071
ඇප මගින් ආවරණය වූ සුරැකුම් කල්පිත නොග ගනුදෙනු	8,735,872	3,224,142	9,644,259	2,924,475
කැප වී ඇති පහසුකම්	-	-	-	-
දින 30 ක් තුළ කල්පිත ප්‍රතිපාදනවලින් වෙනත් මුදල් ගලායීම්	17,153,970	12,804,048	14,167,958	10,148,596
මෙහෙයුම් තැන්පතු	4,052,906	-	5,024,278	-
වෙනත් මුදල් ගලායීම්	2,807	1,404	-	-
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%) ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ද්‍රවශීල වත්කම්/ඉදිරි දින 30 තුළ මුළු ශුද්ධ මුදල් ගලායාම්වල එකතුව)*100	-	240.43	-	307.22

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වාර්තා කළ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→ පාඨක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

බාසල් III - ශුද්ධ ස්ථාවර මූල්‍යන අනුපාතය ගණනය කිරීම

දෙසැම්බර් 31 දිනට අයිතමය	2021 රු '000	2020 රු '000
දැනට පවතින මුළු ස්ථාවර මූල්‍යනය	994,037,088	862,500,205
අවශ්‍යවන ස්ථාවර මූල්‍යනය - ශේෂපත්‍රගත වත්කම්	617,732,815	510,653,406
අවශ්‍යවන ස්ථාවර මූල්‍යනය - ශේෂපත්‍රගත නොවන වත්කම්	512,223	1,089,405
අවශ්‍ය වන මුළු ස්ථාවර මූල්‍යනය	618,245,038	511,742,811
ශුද්ධ ස්ථාවර මූල්‍යන අනුපාතය	160.78	169

නියාමන ප්‍රාග්ධන උපකරණවල මූලික ගුණාංග

ප්‍රාග්ධන උපකරණවල විස්තරය	
නිකුත් කරන්නා	ජාතික ඉතිරිකිරීමේ බැංකුව
අන්‍යතාවය	
උපකරණවල පාලන නීති	ශ්‍රී ලංකාව
නිකුත් කළ මුල් දිනය	2020 ඔක්තෝම්බර් 27
උපකරණයක වටිනාකම	100
නිත්‍ය හෝ දින සහිත	නිත්‍ය
කල්පිරීමේ දිනය	-
නියාමන ප්‍රාග්ධනයෙහි හඳුනාගත් ප්‍රමාණය (රු..000)	5,000,000
ගිණුම්කරණ වර්ගීකරණය (ගිම්කම්/වගකීම්)	වගකීම්
පූර්ව අධීක්ෂණ අනුමැතියට යටත්ව නිකුත් කරන්නාට කැඳවිය හැකි විකල්ප කැඳවීම් දින, අසම්භාව්‍ය කැඳවීම් දින සහ නිදහස් කළහැකි අගය (රු.'000)	අදාළ නොවේ
පසු කැඳවීම් දින	අදාළ නොවේ
පොලිය/ලාභාංශ (ස්ථාවර හෝ පාවෙන) ලාභාංශ/පොලිය	පාවෙන/ස්ථාවර
පොලී අනුපාතිකය සහ අනෙකුත් සම්බන්ධිත දර්ශකයන්	සය (06) මාසික භාණ්ඩාගාර බිල්පත් අනුපාතය +1.50%/9.25% (ස්ථාවර)
සමුච්චිත නොවූ හෝ සමුච්චිත	සමුච්චිත නොවූ
පරිවර්තනය කළහැකි හෝ පරිවර්තනය කළ නොහැකි	
පරිවර්තනය කළ හැකි නම්, පරිවර්තනයට තුඩු දුන් හේතුව/හේතු	අදාළ නොවේ
පරිවර්තනය කළ හැකි නම්, සම්පූර්ණ හෝ අර්ධ වශයෙන්ද වග	අදාළ නොවේ
පරිවර්තනය කළ හැකි නම්, අනිවාර්යද අනිවාර්ය නොවනද බව	අදාළ නොවේ
පරිවර්තනය කළ හැකි නම්, පරිවර්තන අනුපාතය	අදාළ නොවේ

ප්‍රමාණාත්මකභාවය/වත්මන් හා ඉදිරි ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිළිබඳ සාරාංශය

ප්‍රමාණාත්මක භාවය/වත්මන් හා ඉදිරි ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිළිබඳ සාරාංශය සඳහා පිටු අංක 212 සිට 239 දක්වා ඇති අවදානම් සමාලෝචන වාර්තාව වෙත යොමුවන්න.

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ ණය අවදානම (සමූහය)

ණය අවදානම නිරාවරණයවීම් සහ ණය අවදානම අවම කිරීමේ බලපෑම්

2021 දෙසැම්බර් 31 දිනට	ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම අවම කිරීමට පෙර නිරාවරණයවීම්		ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම අවම කිරීමට පසු නිරාවරණයවීම්		අවදානම් බර තැබූ වත්කම් හා අවදානම් බර තැබූ වත්කම් ගහනතාව	
	ශේෂපත්‍රය මත අගය	ශේෂපත්‍රයෙන් බැහැර වූ අගය	ශේෂපත්‍රය මත අගය	ශේෂපත්‍රයෙන් බැහැර වූ අගය	අවදානම් බර තැබූ වත්කම්	අවදානම් බර තැබූ වත්කම් ගහනතාව(ii)
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	%
වත්කම් කාණ්ඩය						
මධ්‍යම රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අය විය යුතු	849,321,638	2,433,035	843,791,085	1,216,517	1,278,135	0.2
විදේශ රාජ්‍ය සහ ඒවායෙහි මහ බැංකු වලින් අය විය යුතු	-	-	-	-	-	-
රාජ්‍ය ආයතන වලින් අය විය යුතු	206,779,843	1,891,103	6,008,147	-	1,856,147	30.9
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වලින් අය විය යුතු	-	-	-	-	-	-
බැංකු ආයතන වලින් අය විය යුතු	15,080,279	2,000,000	15,080,279	1,000,000	6,057,922	37.7
මූල්‍ය ආයතන වලින් අය විය යුතු	3,901,317	-	3,901,317	-	2,201,252	56.4
ආයතන වලින් අය විය යුතු	5,746,990	-	5,746,990	-	1,796,689	31.3
පාරිභෝගික අය විය යුතු	347,347,322	3,102,414	316,828,832	-	198,760,818	62.7
නිවාස දේපළ ඇප ලෙස තැබූ අය විය යුතු	79,907,398	1,247,548	79,907,398	623,774	29,175,737	36.2
වාණිජ වතුපිටි ඇප ලෙස තැබූ අය විය යුතු	-	0	-	-	-	-
අක්‍රීය වත්කම්* (i) (NPAs)	11,159,592	0	11,159,592	-	10,505,718	94.1
ඉහළ අවදානම් වර්ගීකරණ	3,723,575	0	3,723,575	-	9,308,939	250.0
මුදල් අයිතම සහ අනෙකුත් වත්කම්	26,530,483	1,896,418	26,530,483	1,896,418	24,671,481	86.8
එකතුව	1,549,498,436	12,570,517	1,312,677,697	4,736,710	285,612,838	21.7

සටහන

(i) අක්‍රීය ණය - ණය හා අත්තිකාරම්, ආදායම් හඳුනාගැනීම සහ වෙන්කිරීම් මත වර්ගීකරණය පිළිබඳ බැංකු පනත් විධාන අනුව

(ii) අවදානම් බර තැබූ වත්කම් ගහනතාව - මුළු අවදානම් බර තැබූ වත්කම්/ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම අවම කිරීමට පසු නිරාවරණයවීම්

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ ණය අවදානම (සමූහය)

ණය අවදානම නිරාවරණයවීම් සහ ණය අවදානම අවම කිරීමේ බලපෑම්

2021 දෙසැම්බර් 31 දිනට	ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පෙර නිරාවරණයවීම්		ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පසු නිරාවරණයවීම්		අවදානම් බර තැබූ වත්කම් හා අවදානම් බර තැබූ වත්කම් ගහනතාව	
	ශේෂපත්‍රය මත අගය	ශේෂපත්‍රයෙන් බැහැර වූ අගය	ශේෂපත්‍රය මත අගය	ශේෂපත්‍රයෙන් බැහැර වූ අගය	අවදානම් බර තැබූ වත්කම්	අවදානම් බර තැබූ වත්කම් ගහනතාව (ii)
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	%
වත්කම් කාණ්ඩය						
මධ්‍යම රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අය විය යුතු	852,743,218	2,433,035	848,396,818	1,216,517	1,278,135	0.2
විදේශ රාජ්‍ය සහ ඒවායෙහි මහ බැංකු වලින් අය විය යුතු	-	-	-	-	-	-
රාජ්‍ය ආයතන වලින් අය විය යුතු	206,780,007	1,891,103	6,008,311	-	1,856,311	30.9
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වලින් අය විය යුතු	-	-	-	-	-	-
බැංකු ආයතන වලින් අය විය යුතු	17,411,090	2,000,000	17,411,090	1,000,000	7,578,016	41.2
මූල්‍ය ආයතන වලින් අය විය යුතු	3,621,500	-	3,621,500	-	1,810,751	50.0
ආයතන වලින් අය විය යුතු	5,881,002	-	5,881,002	-	1,864,932	31.7
පාරිභෝගික අය විය යුතු	348,423,512	3,103,214	317,893,820	400	199,600,497	62.8
නිවාස දේපළ ඇප ලෙස තැබූ අය විය යුතු	80,271,310	1,251,290	80,271,310	625,645	29,541,519	36.5
වාණිජ වතුපිටි ඇප ලෙස තැබූ අය විය යුතු	-	-	-	-	-	-
අක්‍රීය වත්කම්* :ස* :හඹි*	11,237,070	-	11,237,070	-	10,584,058	94.2
ඉහළ අවදානම් වර්ගීකරණ	-	-	-	-	-	-
මුදල් අයිතම සහ අනෙකුත් වත්කම්	27,837,459	1,896,418	27,837,459	1,896,418	25,973,899	87.4
එකතුව	1,554,206,168	12,575,059	1,318,558,380	4,738,981	280,088,120	21.2

සටහන

- (i) අක්‍රීය ණය - ණය හා අත්තිකාරම්, ආදායම් හඳුනාගැනීම සහ වෙන්කිරීම් මත වර්ගීකරණය පිළිබඳ බැංකු පනත් විධාන අනුව
- (ii) අවදානම් බර තැබූ වත්කම් ගහනතාව - මුළු අවදානම් බර තැබූ වත්කම්/ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පසු නිරාවරණයවීම්

ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ ණය අවදානම - වත්කම් කාණ්ඩ සහ අවදානම් බර තැබීම් අනුව  
නිරාවරණය වීම් (බැංකුව)

2021 දෙසැම්බර් 31 දිනට විස්තරය	ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවමකිරීම් වලට පසු (රු. '000)									
	අවදානම් බර තැබීම්	0%	20%	35%	50%	75%	100%	150%	>150%	ණය සඳහා නිරාවරණයවූ මුළු අගය රු. '000
මධ්‍යම රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අය විය යුතු	832,226,253	12,781,349	-	-	-	-	-	-	-	845,007,602
විදේශ රාජ්‍ය සහ ඒවායෙහි මහ බැංකු වලින් අය විය යුතු	-	-	-	-	-	-	-	-	-	-
රාජ්‍ය ආයතන වලින් අය විය යුතු	-	5,190,000	-	-	-	818,146	-	-	-	6,008,146
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වලින් අය විය යුතු	-	-	-	-	-	-	-	-	-	-
බැංකු ආයතන වලින් අය විය යුතු	-	7,169,175	-	8,574,033	-	337,070	-	-	-	16,080,278
මූල්‍ය ආයතන වලින් අය විය යුතු	-	-	-	3,400,132	-	501,185	-	-	-	3,901,317
ආයතන වලින් අය විය යුතු	-	4,485,343	-	724,049	-	537,596	-	-	-	5,746,989
පාරිභෝගික අය විය යුතු	52,094,990	-	-	-	263,892,096	841,746	-	-	-	316,828,832
නිවාස දේපළ ලෙස තැබූ අය විය යුතු	-	-	79,008,363	-	-	1,522,811	-	-	-	80,531,174
වාණිජ වතුපිටි ලෙස තැබූ අය විය යුතු	-	-	-	-	-	-	-	-	-	-
අක්‍රීය වත්කම් (NPAs)	-	-	-	2,856,959	-	6,753,421	1,549,212	-	-	11,159,592
ඉහළ අවදානම් වර්ගීකරණ	-	-	-	-	-	-	-	3,723,575	-	3,723,575
මුදල් අයිතම සහ අනෙකුත් වත්කම්	3,676,984	98,044	-	-	-	24,651,873	-	-	-	28,426,900
එකතුව	887,998,226	29,723,911	79,008,363	15,555,174	263,892,096	35,963,848	1,549,212	3,723,575	-	1,317,414,406

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිරපේක්ෂ වාර්තාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ප්‍රමිතිගත ප්‍රවේශය යටතේ ණය අවදානම - වත්කම් කාණ්ඩ සහ අවදානම් බර තැබීම් අනුව  
නිරාවරණය වීම් (සමූහය)

2021 දෙසැම්බර් 31 දිනට විස්තරය		ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවමකිරීම් වලට පසු (රු. '000)								
අවදානම් බර තැබීම්		0%	20%	35%	50%	75%	100%	150%	>150%	ණය සඳහා නිරාවරණය වූ මුළු අගය රු. '000
වත්කම් කාණ්ඩ		රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
මධ්‍යම රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අය විය යුතු		836,831,979	12,781,349	-	-	-	-	-	-	849,613,328
විදේශ රාජ්‍ය සහ ඒවායෙහි මහ බැංකු වලින් අය විය යුතු		-	-	-	-	-	-	-	-	-
රාජ්‍ය ආයතන වලින් අය විය යුතු		-	5,190,000	-	-	-	818,310	-	-	6,008,310
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වලින් අය විය යුතු		-	-	-	-	-	-	-	-	-
බැංකු ආයතන වලින් අය විය යුතු		-	8,157,569	-	8,614,036	-	1,639,484	-	-	18,411,089
මූල්‍ය ආයතන වලින් අය විය යුතු		-	-	-	3,621,500	-	(0)	-	-	3,621,500
ආයතන වලින් අය විය යුතු		-	4,485,343	-	855,588	-	540,069	-	-	5,881,001
පාරිභෝගික අය විය යුතු		52,095,201	417	-	-	264,792,753	1,005,850	-	-	317,894,220
නිවාස දේපල ලෙස තැබූ අය විය යුතු		-	-	79,008,363	-	-	1,888,593	-	-	80,896,955
වාණිජ වතුපිටි ලෙස තැබූ අය විය යුතු		-	-	-	-	-	-	-	-	-
අක්‍රීය වත්කම් (NPAs)		-	-	-	2,859,756	-	6,823,583	1,553,732	-	11,237,070
ඉහළ අවදානම් වර්ගීකරණ		-	-	-	-	-	-	-	-	-
මුදල් අයිතම සහ අනෙකුත් වත්කම්		3,681,542	98,044	-	-	-	25,954,291	-	-	29,733,877
එකතුව		892,608,722	30,712,722	79,008,363	15,950,880	264,792,753	38,670,180	1,553,732	-	1,323,297,359



ප්‍රමිතිගත මිනුම් ක්‍රමවේදය යටතේ වෙළඳපල අවදානම

දෙසැම්බර් 31 දිනට අයිතමය	බැංකුව	සමූහය
	2021.12.31 දිනට අවදානම් බර තැබූ වත්කම් අගය රු. '000	2021.12.31 දිනට අවදානම් බර තැබූ වත්කම් අගය රු. '000
(අ) පොලී අනුපාතික අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම්	5,102,042	10,678,728
පොදු පොලී අනුපාතික අවදානම	5,102,042	10,678,728
(i) ශුද්ධ දිගු හෝ කෙටි තත්වය	5,102,042	10,678,728
(ii) තිරස් ඉඩ නොදීම	-	-
(iii) සිරස් ඉඩ නොදීම	-	-
(iv) විකල්ප	-	-
විශේෂ පොලී අනුපාතික අවදානම	-	-
(ආ) හිමිකම් සඳහා අවදානම් බර තැබූ වත්කම්	5,049,399	4,877,116
(i) පොදු හිමිකම් අවදානම්	2,792,637	2,690,817
(ii) විශේෂ හිමිකම් අවදානම්	2,256,762	2,186,300
(ඇ) විදේශ විනිමය සහ රන් සඳහා අවදානම් බර තැබූ වත්කම්	569,508	569,508
වෙළඳපල අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම [(අ) + (ආ) + (ඇ)] x ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (CAR)	1,286,514	1,935,042

මූලික දර්ශක ප්‍රවේශය යටතේ මෙහෙයුම් අවදානම

බැංකුව

ප්‍රාග්ධන අයකිරීම්	ප්‍රාග්ධන අයකිරීම් සාධකය %	2021.12.31 දිනට දළ ආදායම			රු. '000
		පළමු වසර රු. '000	දෙවන වසර රු. '000	තෙවන වසර රු. '000	
මූලික දර්ශක ප්‍රවේශය	15	31,997,836	39,683,315	58,100,713	
ප්‍රාග්ධන අයකිරීම					6,489,093
මෙහෙයුම් අවදානම සඳහා අවදානම් බර තැබූ අගය					54,075,775

සමූහය

ප්‍රාග්ධන අයකිරීම්	ප්‍රාග්ධන අයකිරීම් සාධකය %	2021.12.31 දිනට දළ ආදායම			රු. '000
		පළමු වසර රු. '000	දෙවන වසර රු. '000	තෙවන වසර රු. '000	
මූලික දර්ශක ප්‍රවේශය	15	33,259,381	41,372,127	58,469,644	
ප්‍රාග්ධන අයකිරීම					6,655,058
මෙහෙයුම් අවදානම සඳහා අවදානම් බර තැබූ අගය					55,458,817

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිර්දේශ වාර්තා සහ නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

2016 අංක 1 දරන බැංකු පනතේ  
නියෝගයෙහි III උපලේඛනය ප්‍රකාර  
බාසල් III හෙළිදරව්කිරීම්

ගිණුම්කරණ සහ නියාමන විෂය පථයන් අතර වෙනස්කම් හා මූල්‍ය ප්‍රකාශණ වර්ගීකරණය සමග  
නියාමන අවදානම් වර්ගීකරණය ගැලපුම් කිරීම

බැංකුව

දෙසැම්බර් 31 දිනට	අ	ආ	ඇ	ඈ	ඉ
	ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශයන්ට අනුව ධාරණ අගය	නියාමන වර්තමාන විෂය පථයට අනුව ධාරණ අගය	ණය අවදානම් ආකෘතියට අදාළ වන	වෙළඳපොළ අවදානම් ආකෘතියට අදාළ වන	ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ට යටත් නොවන හෝ ප්‍රාග්ධනයෙන් අඩුකිරීම්වලට යටත් වන
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>වත්කම්</b>	<b>1,579,097,748</b>	<b>1,584,180,978</b>	<b>1,311,733,204</b>	<b>30,445,432</b>	<b>242,002,343</b>
මුදල් හා මුදල් වලට සමාන දෑ	7,656,038	13,185,554	7,601,424	53,577	5,530,553
මහ බැංකුව වෙතැති ශේෂයන්	-	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	7,120,698	6,886,904	6,886,904	-	-
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට හඳුනාගත් මූල්‍ය වත්කම්/වෙළඳාම සඳහා දරා සිටින වෙනත් මූල්‍ය වත්කම්	19,572,933	32,565,196	-	30,391,854	2,173,342
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම්	-	-	-	-	-
<b>ක්‍රමාකාර පිරිවැය මත මූල්‍ය වත්කම්</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>
- ණය හා අත්තිකාරම්	-	-	-	-	-
- ණය හා අත්තිකාරම් - බැංකු	6,330,913	3,757,619	3,757,619	-	-
- ණය හා අත්තිකාරම් - අනෙකුත් ගනුදෙනුකරුවන්	532,610,876	537,452,091	306,161,904	-	231,290,187
- ණය උපකරණ හා අනෙකුත් දෑ/කල්පිත තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන	935,350,052	912,051,209	912,051,209	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්/විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන	13,817,594	-	-	-	-
පාලිත සමාගම්වල ආයෝජන	4,811,000	4,811,000	3,723,575	-	1,087,425
ආශ්‍රිත හා අනුබද්ධ සමාගම්වල ආයෝජන	-	-	-	-	-
දේපල, පිරිසහ සහ උපකරණ	15,045,618	15,045,618	15,045,618	-	-
ආයෝජන දේපල	-	-	-	-	-
අස්පාශ්‍ය වත්කම්	816,058	816,058	-	-	816,058
විලම්බිත බදු වත්කම්	1,104,779	1,104,779	-	-	1,104,779
<b>වෙනත් වත්කම්</b>	<b>34,861,188</b>	<b>56,504,951</b>	<b>56,504,951</b>	<b>-</b>	<b>-</b>

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ කළමනාකරණ සාකච්ඡා විශ්ලේෂණය  
 අපගේ තීරණ වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

ගිණුම්කරණ සහ නියාමන විෂය පථයන් අතර වෙනස්කම් හා මූල්‍ය ප්‍රකාශණ වර්ගීකරණය සමග  
නියාමන අවදානම් වර්ගීකරණය ගැලපුම් කිරීම (සම්බන්ධයි)

බැංකුව (සම්බන්ධයි)

දෙසැම්බර් 31 දිනට	අ	ආ	ඇ	ඈ	ඉ
අයිතමය	ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශයන්ට අනුව ධාරණ අගය	නියාමන වර්තමාන විෂය පථයට අනුව ධාරණ අගය	ණය අවදානම් ආකෘතියට අදාළ වන	වෙළඳපොළ අවදානම් ආකෘතියට අදාළ වන	ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ට යටත් නොවන හෝ ප්‍රාග්ධනයෙන් අඩුකිරීම්වලට යටත් වන
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
<b>වගකීම්</b>	<b>1,503,084,991</b>	<b>1,494,838,225</b>	-	-	-
බැංකු වලට ගෙවිය යුතු	7,686,553	7,588,051	-	-	-
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-	-
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වගකීම්	-	-	-	-	-
- වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු	1,428,467,385	1,396,419,125	-	-	-
- ණය සුරැකුම්පත් හිමියන්ට ගෙවියයුතු	-	-	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	7,719,532	7,691,410	-	-	-
නිකුත් කළ ණය සුරැකුම්පත්	25,773,327	31,541,000	-	-	-
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	8,590,642	-	-	-	-
ප්‍රවර්තන බදු වගකීම්	4,596,190	-	-	-	-
විලම්බිත බදු වගකීම්	-	-	-	-	-
වෙනත් වෙන්කිරීම්	-	-	-	-	-
වෙනත් වගකීම්	8,492,170	46,595,139	-	-	-
පාලිත සමාගම්වලට ගෙවිය යුතු	3,500	3,500	-	-	-
යටත්කාලීන වගකීම්	11,755,690	5,000,000	-	-	-
ශේෂපත්‍රයෙන් බැහැර වූ වගකීම්	13,023,207	13,023,207	4,736,710	-	3,555,104
ඇපකර	3,102,414	3,102,414	-	-	3,102,414
කාර්ය සාධන බැඳුම්කර	-	-	-	-	-
ණයවර ලිපි	452,690	452,690	-	-	452,690
වෙනත් අසම්භාව්‍ය අයිතම	-	-	-	-	-
නොගෙවූ ණය බැඳීම්	7,571,686	7,571,686	2,840,292	-	-
වෙනත් බැඳීම්	1,896,418	1,896,418	1,896,418	-	-
කොටස්කරුවන්ගේ හිමිකම	9,400,000	9,400,000	-	-	-
හිමිකම් ප්‍රාග්ධනය(ප්‍රකාශිත ප්‍රාග්ධනය)/ පවරන ලද ප්‍රාග්ධනය	-	-	-	-	-
ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් පොදු හිමිකම් ස්ථර I ප්‍රාග්ධනයට සුදුසුකම් ලබන අගය (CET 1)	9,400,000	9,400,000	-	-	-
ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් අතිරේක ස්ථර ෧ ප්‍රාග්ධනයට සුදුසුකම් ලබන අගය (AT 1)	-	-	-	-	-
රඳවාගත් ඉපැයුම්	13,727,801	-	-	-	-
සමුච්චිත වෙනත් විස්තීර්ණ ආදායම	(658,376)	-	-	-	-
වෙනත් සංචිත	53,543,332	79,942,754	-	-	-
මුළු කොටස්කරුවන්ගේ හිමිකම	76,012,757	89,342,754	-	-	-

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
සහ සාකච්ඡා සහ විශ්ලේෂණය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ නිරපාර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ඡායාරූප ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණමය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකු වාර්ෂික වාර්තාව 2021

### ගිණුම්කරණ සහ නියාමන නිරාවරණයවීම් අතර ඇති වෙනස්කම් පිළිබඳ පහදා දීම (බැංකුව)

ශ්‍රී.ල.මු.වා.ප්‍ර.9 (විස්තර සඳහා මූල්‍ය ප්‍රකාශන සටහන් අංක 21 වෙත යොමු වන්න)

අනුව ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශනයන්හි ණය හා අත්තිකාරම්වල ධාරක වටිනාකම අපේක්ෂිත ණය අලාභය යන ප්‍රතිපත්ති මත පදනම්ව භානිකරණයවීම් සඳහා ප්‍රතිපාදනවල යටත් වී ඇත. නියාමන වාර්තාකරණවල ධාරක වටිනාකම 2008 අංක 4 දරන බැංකු පනතේ විධාන අනුව පවතින අතර ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් නිකුත් කරන ලද ආදායම් හඳුනාගැනීම සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, ණය හා අත්තිකාරම් වර්ගීකරණය කාලීන/පැහැර හැරීම් මත පදනම් වේ. බැංකුව ණය හා අත්තිකාරම් සඳහා භානිකරණයවීම් තනි තනිව හා සාමූහික වශයෙන් තක්සේරු කරනු ලබයි. භානිකරණ දීමනාව ඉහළ යන අපේක්ෂිත ණය අලාභ මත පදනම් වේ. එහිදී, මූල්‍ය උපකරණවල ඉතිරි ආයුකාලය පුරාවටම සිදුවන පැහැර හැරීමේ අවදානමෙහි වෙනස සැලකිල්ලට ගනු ලැබේ.

බැංකුවේ ආයෝජන කළම වර්ගීකරණය, තක්සේරුකරණය සහ මෙහෙයුම් සඳහා නිර්දේශිත විවක්ෂණශීලී සම්මතයන් හා සම්බන්ධ බැංකු පනත් නියමය ප්‍රකාරව ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට හඳුනාගත් මූල්‍ය වත්කම් සහ වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්, නියාමන වාර්තාකරණය යටතේ වෙළඳාම සඳහා දරා සිටින වත්කම් ලෙස වර්ගීකරණය කර ඇති අතර උපවින පොලිය වෙනත් වත්කම් කාණ්ඩය යටතේ වර්ගීකරණය කෙරේ. නියාමන වර්තාකරණය යටතේ ක්‍රමාකාර පිරිවැය මත මූල්‍ය වත්කම් එනම්, ණය උපකරණ හා අනෙකුත් දෑ, කල්පිරෙන තෙක් දරා සිටින ආයෝජන (බැංකු පොත) ලෙස වර්ගීකරණය කර ඇති අතර උපවින පොලිය වෙනත් වත්කම් කාණ්ඩය යටතේ වර්ගීකරණය කෙරේ. මනිනු ලබන දිනට වෙළඳපොළ පාර්ශ්වකරුවන් අතර ක්‍රමානුකූල ගනුදෙනුවකදී වගකීමක් මාරු කර ගැනීම සඳහා ගෙවීම පිණිස හෝ වත්කමක් විකිණීම සඳහා ලැබෙන මිලෙහි හොඳම තක්සේරුව, සාධාරණ අගය, ලෙස නිර්වචනය කරනු ලබයි. පිලිගත හැකි වෙළඳපොළ පරාමිතීන් මාලාවක් හා තක්සේරුකරණ ප්‍රභේදවල බද්ධවීමෙන් යම් අවස්ථාවකදී සාධාරණ අගය ඉක්මවූ අනපේක්ෂිත අවිනිශ්චිතතා තව දුරටත් උත්පාදනය කළ හැකිය. තක්සේරුකරණ ක්‍රමවේද සම්බන්ධයෙන් විස්තර සඳහා මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් අංක 56 වෙත යොමු වන්න.

එසේම, නියාමන වාර්තාකරණය යටතේ සලකා බැලෙන ගිණිකම් කොටස් හැර අනෙකුත් සියලු මූල්‍ය උපකරණ ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශනයන් වලට වඩා වෙනස් වේ. ඒ ශ්‍රී.ල.මු.වා.ප්‍ර.9 යටතේ අපේක්ෂිත අලාභ මත පදනම් වූ භානිකරණ දීමනාව ප්‍රකාශන අරමුණු සඳහා ගිලිවී කර තිබෙන හෙයිනි.

අදාළ උපකරණයෙහිම වෙනත් නිරීක්ෂණය කළ හැකි ප්‍රවර්තන වෙළඳපොළ ගනුදෙනුවල සාධාරණ අගයෙන්, ගනුදෙනුවල මිල වෙනස් වන අවස්ථාවලදී නියාමන වාර්තාකරණයට සාපේක්ෂව දින 1 වෙනස ශ්‍රී.ල.මු.වා.ප්‍ර.9 අනුව හඳුනාගනු ලබයි. උදා: වෙළඳපොළ පොලී අනුපාතවලට වඩා අඩු සේවක ණය

ව්‍යුත්පන්න වූ කලී පොලී අනුපාතික, මූල්‍ය උපකරණවල මිල, වෙළඳ ව්‍යා මිල, විදේශ විනිමය අනුපාතික, ණය අවදානම් හා දර්ශක වෙනස්වීම් වලට ප්‍රතිචාර වශයෙන් අගයන්හි ව්‍යුත්පන්න කරනු ලබන මූල්‍ය උපකරණයන්ය. ඉදිරි මිලකරණ ආකෘති උපයෝගී ගර ගිනිමින් මෙකී ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවල සාධාරණ අගයන් තීරණය කරනු ලබයි. වාර්තාකරන දිනට මෙකී මූල්‍ය උපකරණවල ධන සාධාරණ අගයන්හි වෙනස්වීම් වත්කම් ලෙස වාර්තා කරනු ලබන අතර සෘණ සාධාරණ අගයන්හි වෙනස්වීම් වගකීම් ලෙස වාර්තා කරනු ලබයි. මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් අංක 19 හි ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවල විස්තර හෙළිදරව් කර ඇත. නියාමන වාර්තාකරණයේදී ව්‍යුත්පන්න, ශේෂ පත්‍රයෙන් පරිබාහිරව හෙළිදරව් කරනු ලැබේ.

### ප්‍රධාන අවදානම් නිරාවරණයවීම් වලට අදාළ අවදානම් කළමනාකරණය සහ බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රවේශය

ප්‍රධාන අවදානම් නිරාවරණයවීම් වලට අදාළ අවදානම් කළමනාකරණය සහ බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රවේශය, අවදානම් හා ප්‍රාග්ධන කළමනාකරණ වාර්තාවෙහි පිටු අංක 212 සිට 239 දක්වා ඉදිරිපත් කෙරෙයි.

# දේශීය පද්ධති අනුව වැදගත් බැංකු තක්සේරු කිරීමේ ක්‍රියාකාරකම - 2021

	සමුහය රු. මිලියන
(බැංකු පනතේ විධිවිධාන 2019 අංක 10 අනුව)	
<b>ප්‍රමාණාත්මක දර්ශකය</b>	
1 කොටස - මුළු නිරාවරණයවීම්	
මුළු නිරාවරණයවීම්	1,639,702
<b>අන්තර් සම්බන්ධතාවය පිළිබඳ දර්ශකය</b>	
2 කොටස - අන්තර් මූල්‍ය පද්ධති වත්කම්	
අ. අරමුදල් තැන්පත් කිරීම් හෝ වෙනත් මූල්‍ය ආයතනවලට ණය දීම් (දීර්ඝ කරන ලද කැපවූ පහසුකම් වල භාවිතයට නොගත් කොටසද ඇතුළත්ව)	24,821
(i) අරමුදල් තැන්පත් කිරීම්	17,812
(ii) ණයදීම්	7,010
ආ වෙනත් මූල්‍ය ආයතන නිකුත් කරන ලද සුරැකුම්පත් භාරය	5,157
ඇ. අනෙකුත් මූල්‍ය ආයතන සමග ඇති සුරැකුම්පත් මූල්‍යනය කිරීමේ ගනුදෙනුවල වත්මන් ශුද්ධ ධනාත්මක නිරාවරණයවීම්	1,346
ඇ. අනෙකුත් මූල්‍ය ආයතන සමග ඇති ශුද්ධ ධනාත්මක වෙළඳපළ අගයක් සහිත කවුළුවෙන් සිදුකළ හැකි (over-the-counter - OTC) ව්‍යුත්පන්නයන්	-
<b>අන්තර් මූල්‍ය පද්ධති වත්කම්</b>	<b>31,325</b>
3 කොටස - අන්තර් මූල්‍ය පද්ධති වගකීම්	
අ. අනෙකුත් මූල්‍ය ආයතන විසින් අරමුදල් තැන්පත් කිරීම් හෝ ණය ලබාගැනීම් (ලබාගන්නා ලද කැපවූ පහසුකම් වල භාවිතයට නොගත් කොටසද ඇතුළත්ව)	13,010
(i) අරමුදල් තැන්පත් කිරීම්	5,922
(ii) ණයට ගැනීම්	7,088
ආ අනෙකුත් මූල්‍ය ආයතන සමග ඇති සුරැකුම්පත් මූල්‍යනය කිරීමේ ගනුදෙනුවල වත්මන් ශුද්ධ සෘණාත්මක නිරාවරණයවීම්	390
ඇ. අනෙකුත් මූල්‍ය ආයතන සමග ඇති ශුද්ධ සෘණාත්මක වෙළඳපළ අගයක් සහිත කවුළුවෙන් සිදුකළ හැකි (over-the-counter) ව්‍යුත්පන්න	-
<b>අන්තර් මූල්‍ය පද්ධති වගකීම්</b>	<b>13,400</b>
4 කොටස - ගෙවීමට ඇති සුරැකුම්පත්	
ගෙවීමට ඇති සුරැකුම්පත්	36,631
<b>ආදේශක හැකියාව/මූල්‍ය ආයතනයේ යටිතල පහසුකම් දර්ශක</b>	
5 කොටස - වර්ෂයකුළුදී ගෙවීම් (අන්තර් සමූහ ගෙවීම් හැර)	
ගෙවීම් ක්‍රියාකාරකම්	225,118
6 කොටස - භාරකරත්වයට යටත් වත්කම්	
භාරකරත්වයට යටත් වත්කම්	-
7 කොටස - ප්‍රතිරක්ෂණ ගනුදෙනු	
ප්‍රතිරක්ෂණ ගනුදෙනු	-
8 කොටස - වෙළඳ පරිමාව	
වෙළඳ පරිමාව (කොටස් ගණන)	51,997,474

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ පානීක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →  
 පුරවිතාව  
 අපගේ තීරණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 පාලනය  
 මූල්‍ය වාර්තා  
 අතිරේක තොරතුරු

(බැංකු පනතේ විධිවිධාන 2019 අංක 10 අනුව)		සමූහය රු. මිලියන
<b>සංකීර්ණත්වයේ දර්ශක</b>		
9 කොටස - කවුළුවෙන් සිදුකළ හැකි OTC ව්‍යුත්පන්නවල නාමික අගය කවුළුවෙන් සිදුකළ හැකි OTC ව්‍යුත්පන්න		-
10 කොටස - 2 මට්ටමේ වත්කම් 2 මට්ටමේ වත්කම්		2,899
11 කොටස - වෙළඳ සහ විකිණීමට ඇති සුරැකුම්පත් වෙළඳ සහ විකිණීමට ඇති (AFS) සුරැකුම්පත්		56,125
අ. ණය උපකරණ		50,993
ආ. හිමිකම් උපකරණ		5,132
ඇ. ව්‍යුත්පන්න		-
12 කොටස - අන්තර් අධිකරණමය බල සහිත වගකීම් අන්තර් අධිකරණමය බල සහිත වගකීම් (ව්‍යුත්පන්න සහ අන්තර් සමූහ වගකීම් නොමැතිව)		8,391
13 කොටස - අන්තර් අධිකරණමය බල සහිත ඉල්ලුම් කිරීම් අන්තර් අධිකරණමය බල සහිත ඉල්ලුම් කිරීම් (ව්‍යුත්පන්න සහ අන්තර් සමූහ ඉල්ලුම් කිරීම් නොමැතිව)		1,807

# මධ්‍ය නිර්ණායක සමග අනුකූල GRI අන්තර්ගත දර්ශකය

GRI ප්‍රමිතිය	අනාවරණයන්	පිටු අංකය	වෙනත් කරුණු/ ඉවත්කිරීම්
<b>ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI)</b>			
<b>අන්තර්ගත දර්ශකය – “In Accordance Core”</b>			
<b>GRI ප්‍රමිති අනාවරණ</b>			
102-1	ආයතනයේ නම	03	
102-2	ක්‍රියාකාරකම්, සන්නාම, නිෂ්පාදන, සහ සේවා	11, 270	
102-3	මූලස්ථාන ස්ථානය	488	
102-4	මෙහෙයුම් ස්ථානය	123	
102-5	අයිතිය සහ නෛතිකභාවය	488	
102-6	සේවය සලසන වෙළෙඳපොල	123	
102-7	ආයතනයේ ප්‍රමාණය	08, 13	
102-8	සේවකයින් සහ අනෙකුත් සේවකයින් පිළිබඳ තොරතුරු	139	
102-9	සැපයුම් දාමය	163	
102-10	ආයතනයේ සහ එහි සැපයුම් දාමයේ සැලකිය යුතු වෙනස්වීම්	03, 324	
102-11	පූර්වෝපාය මූලධර්මය සහ ප්‍රවේශය	38	
102-12	බාහිර වැඩසටහන්	04	
102-13	සංගම්වල සාමාජිකත්වය	165	
102-14	ජ්‍යෙෂ්ඨ නිර්ණ ගන්නාගෙන් ප්‍රකාශය	14, 18	
102-16	වර්ගය වැනි පිළිබඳ වටිනාකම්, මූලධර්ම, ප්‍රමිති, සහ සම්මතයන්	132	
102-18	පාලන ව්‍යුහය	191	
102-40	පාර්ශ්වකාර කණ්ඩායම්වල ලැයිස්තුව	67	
102-41	සාමූහික කේවල් කිරීමේ ගිවිසුම්	151	
102-42	පාර්ශ්වකාරවන් හඳුනාගැනීම සහ තෝරා ගැනීම	67	
102-43	පාර්ශ්වකාර සහභාගිත්වයට ප්‍රවේශය	67	
102-44	ප්‍රධාන මාතෘකා සහ මතුකළ අදහස්	67	
102-45	ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ආයතන	03	
102-46	වාර්තා අන්තර්ගතය සහ මාතෘකා සීමා නිර්වචනය	03, 05	
102-47	වැදගත් මාතෘකාවල ලැයිස්තුව	77	
102-48	තොරතුරු නැවත ප්‍රකාශනයන්	03	
102-49	වාර්තාකරණය තුළ වෙනස්වීම්	03	
102-50	වාර්තාකරණ කාලසීමාව	03	
102-51	වඩාත් මෑතකාලීන වාර්තාවේ දිනය	03	
102-52	වාර්තාකරණ වක්‍රය	03	
102-53	වාර්තාව සම්බන්ධ ප්‍රශ්න සඳහා ඇමතුම් ස්ථාන	06	
102-54	GRI ප්‍රමිතිවලට අනුකූලව වාර්තාකරණ හිමිකම්	04	
102-55	කේන්ද්‍රිත නිර්ණායක වලට අනුකූලව ගෝලීය වාර්තාකරණ ප්‍රවේශයේ අන්තර්ගත දර්ශක	469	
102-56	බාහිර සහතිකය	473	
<b>GRI විශේෂිත නිරාවරණ</b>			
<b>ආර්ථිකය</b>			
<b>ආර්ථික කාර්යසාධනය</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	79 – 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	79 – 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	79 – 93	

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පුරවිතාව  
 ජාතික ඉතිරිකිරීමේ මූලධර්මය | වාර්ෂික වාර්තාව 2021

GRI ප්‍රමිතිය	අනාවරණයන්	පිටු අංකය	වෙනත් කරුණු/ඉවත්කිරීම්
<b>GRI 201: ආර්ථික කාර්යසාධනය</b>			
201-1	උත්පාදනය කළ සහ බෙදාහරින ලද සෘජු ආර්ථික වටිනාකම	99	
201-3	නිශ්චිත ප්‍රතිලාභ සැලැස්මේ වගකීම් සහ අනෙකුත් විශ්‍රාම සැලසුම්	149	
වෙළෙඳපොළ පැවැත්ම			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 201: වෙළෙඳපොළ පැවැත්ම</b>			
202-1	දේශීය අවම වැටුපට සාපේක්ෂව ස්ත්‍රීපුරුෂභාවය අනුව සම්මත අනුපාතය	149	
202-2	දේශීය ප්‍රජාවගෙන් බඳවාගත් ජ්‍යෙෂ්ඨ කළමනාකරණය	140	
වක්‍ර ආර්ථික බලපෑම්			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 203: වක්‍ර ආර්ථික බලපෑම්</b>			
203-1	යටිතල පහසුකම්වල ආයෝජනය සහ සහය සේවා	167	
ප්‍රසම්පාදන ව්‍යවහාර			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 204: ප්‍රසම්පාදන ව්‍යවහාර</b>			
204-1	දේශීය සැපයුම්කරුවන් සඳහා කළ වියදම් අනුපාතය	163	
දූෂණ විරෝධීභාව			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 205: දූෂණ විරෝධීභාව</b>			
205-2	දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි පිළිබඳ සන්නිවේදනය සහ පුහුණුව	166	
205-3	දූෂණය පිළිබඳ තහවුරු වූ සිදුවීම් සහ ගනු ලැබූ පියවරයන්	166	
තරඟකාරීත්ව විරෝධී හැසිරීම			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 206: තරඟකාරීත්ව විරෝධී හැසිරීම</b>			
206-1	තරඟකාරී විරෝධී හැසිරීම, සංගත විරෝධී, සහ ඒකාධිකාරී පරිචයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක්	76 - 93	



GRI ප්‍රමිතිය	අනාවරණයන්	පිටු අංකය	වෙනත් කරුණු/ ඉවත්කිරීම
<b>පාරිසරික</b>			
<b>බලශක්තිය</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 302: බලශක්තිය</b>			
302-1	ආයතනය තුළ බලශක්ති පරිභෝජනය	174	
<b>ජලය සහ අපජලය</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 303: ජලය සහ අපජලය</b>			
303-5	ජල පරිභෝජනය	174	
<b>සමාජීය</b>			
<b>සේවා නියුක්තිය</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 401: සේවා නියුක්තිය</b>			
401-1	නව සේවකයින් බඳවා ගැනීම හා සේවක පිරිවැටුම	139, 140, 147	
401-2	තාවකාලික හෝ අර්ධ කාලීන සේවකයින්ට ලබා නොදෙන එහෙත් පූර්ණ කාලීන සේවකයින්ට ලබාදෙන ප්‍රතිලාභ	149	
401-3	දෙමාපිය නිවාඩු	146	
<b>වෘත්තීමය සෞඛ්‍ය සහ ආරක්ෂාව</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 403: වෘත්තීමය සෞඛ්‍ය සහ ආරක්ෂාව</b>			
403-9	රැකියාව ආශ්‍රිත අදාළ තුවාල	149	
<b>පුහුණුව සහ සංවර්ධනය</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්ණායක වර්ධනය සහ නිර්මාණය කිරීමේ සාකච්ඡා  
 පූර්විකාව  
 ප්‍රාථමික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

මධ්‍ය නිර්ණායක සමඟ අනුකූල  
GRI අන්තර්ගත දර්ශකය

GRI ප්‍රමිතිය	අනාවරණයන්	පිටු අංකය	වෙනත් කරුණු/ ඉවත්කිරීම්
<b>GRI 404: පුහුණු සහ සංවර්ධනය</b>			
404-1	සේවකයකුගේ එක් වසරක සාමාන්‍ය පුහුණු පැය ගණන	142	
404-2	සේවක කුසලතා ඉහළ නැංවීම හා ඊට අදාළ වෙනස්වීම් වලට ආධාර කිරීම සඳහා පුහුණු වැඩසටහන්	142	
404-3	නිරන්තර කාර්යාසාධනය සහ වෘත්තීය සංවර්ධන සමාලෝචන ලද සේවකයින්ගේ ප්‍රතිඵලය	147	
<b>විවිධත්වය සහ සමාන ඉඩ ප්‍රස්ථා</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 405: විවිධත්වය සහ සමාන ඉඩ ප්‍රස්ථා</b>			
405-2	කාන්තාවන් හා පිරිමින් අතර මූලික වැටුප් හා පාරිශ්‍රමික අනුපාතය	147, 149	
<b>වෙනස් ලෙස නොසැලකීම</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 406: වෙනස් ලෙස නොසැලකීම</b>			
406-1	වෙනස් ලෙස සැලකීමේ සිදුවීම් සහ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග	147	
<b>දේශීය ප්‍රජාවන්</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 413: ප්‍රාදේශීය ප්‍රජාවන්</b>			
413-1	ප්‍රාදේශීය ප්‍රජා සහභාගිත්වය සමඟ මෙහෙයුම්, බලපෑම් තක්සේරු කිරීම් සහ සංවර්ධන වැඩසටහන්	167	
<b>අලෙවිකරණය සහ ලේබල් කරණය</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 417: අලෙවිකරණය සහ ලේබල්</b>			
417-2	නිෂ්පාදන සහ සේවා තොරතුරු සහ ලේබල්කරණය සම්බන්ධ අනුකූල නොවීමේ සිදුවීම්	162	
417-3	අලෙවිකරණ සන්නිවේදනය සම්බන්ධ අනුකූල නොවීමේ සිදුවීම්	162	
<b>ගනුදෙනුකරුවන්ගේ පොද්ගලිකත්වය</b>			
<b>GRI 103: කළමනාකරණ ප්‍රවේශය</b>			
103-1	වැදගත් තේමාවන් සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිලි කිරීම	76 - 93	
103-2	කළමනාකරණ ප්‍රවේශය සහ එහි සංරචකයන්	76 - 93	
103-3	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම	76 - 93	
<b>GRI 418: ගනුදෙනුකරුවන්ගේ පොද්ගලිකත්වය</b>			
418-1	ගනුදෙනුකරුවන්ගේ පොද්ගලිකත්වය උල්ලංගනය කිරීම් හා ගනුදෙනුකරුවන්ගේ දත්ත අහිමි වීම පිළිබඳ සනාථවූ පැමිණිලි	161	

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



KPMG  
(Chartered Accountants)  
32A, Sir Mohamed Macan Markar Mawatha,  
P.O. Box 186,  
Colombo 00300, Sri Lanka.

Tel : +94 - 11 542 6426  
Fax : +94 - 11 244 5872  
+94 - 11 244 6058  
Internet : www.kpmg.com/lk

## Independent Assurance Report to National Savings Bank

We have been engaged by the Directors of National Savings Bank (“the Bank”) to provide reasonable assurance and limited assurance in respect of the Sustainability Indicators as identified below for the year ended 31 December 2021. The Sustainability Indicators are included in the National Savings Bank’s Integrated Annual Report for the year ended 31 December 2021 (the “Report”).

The Reasonable Assurance Sustainability Indicators covered by our reasonable assurance engagement are:

Assured Sustainability Indicators as per statutory Financial Statements (audited) for the year ended 31 December 2021, dated 15 March 2022 and the audit report dated 24 March 2022 thereon (Comparative numbers for year ended 31 December 2020 not audited)	Integrated Annual Report page
Financial highlights	13

The Limited Assurance Sustainability Indicators covered by our limited assurance engagement are:

Limited Assurance Sustainability Indicators for the year ended 31 December 2021 (Comparative numbers for year ended 31 December 2020 not audited)	Integrated Annual Report page
Non-financial highlights	10
Information provided on following	
Financial capital	96-113
Manufactured capital	120-127
Intellectual capital	128-135
Human capital	136-153
Social and relationship capital	154-169
Natural capital	170-176

## Our Conclusions

Our conclusion has been formed on the basis of, and is subject to, the matters outlined in this Report. We believe that the evidence we have obtained is sufficient and appropriate to provide a basis for our conclusions.

## Reasonable Assurance Sustainability Indicators

In our opinion, the Reasonable Assurance Sustainability Indicators, as defined above, for the year ended 31 December 2021 are, in all material respects, prepared and presented in accordance with the Consolidated Set of Global Reporting Initiative Sustainability Reporting Standards Guidelines.

## Limited Assurance Sustainability Indicators

Based on the limited assurance procedures performed and the evidence obtained, as described below, nothing has come to our attention that causes us to believe that the Limited Assurance Sustainability Indicators, as defined above, for the year ended 31 December 2021, have not in all material respects, been prepared and presented in accordance with the Consolidated Set of Global Reporting Initiative Sustainability Reporting Standards Guidelines.

KPMG, a Sri Lankan partnership and a member firm of the KPMG global organization of independent member firms affiliated with KPMG International Limited, a private English company limited by guarantee. All rights reserved.

M.R. Mihular FCA  
T.J.S. Rajakarier FCA  
Ms. S.M.B. Jayasekara FCA  
G.A.U. Karunaratne FCA  
R.H. Rajan FCA  
A.M.R.P. Alahakoon ACA

P.Y.S. Perera FCA  
W.W.J.C. Perera FCA  
W.K.D.C. Abeyratne FCA  
R.M.D.B. Rajapakse FCA  
M.N.M. Shameel FCA  
Ms. P.M.K. Sumanasekara FCA,

C.P. Jayatilake FCA  
Ms. S. Joseph FCA  
S.T.D.L. Perera FCA  
Ms. B.K.D.T.N. Rodrigo FCA  
Ms. C.T.K.N. Perera ACA

Principals - S.R.I. Perera FCMA(UK), LLB, Attorney-at-Law, H.S. Goonewardene ACA, W.A.A. Weerasekara CFA, ACMA, MRICS

අතිරේක තොරතුරු

මූලාශ්‍ර වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්දේශ වාර්තා කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

පූර්වතාව

ස්වාධීන වාර්තාව 2021 →



අතිරේක තොරතුරු

මූලා වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්ණය වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

→

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

### Management's Responsibility

Management is responsible for the preparation and presentation of the Reasonable Assurance Sustainability Indicators and the Limited Assurance Sustainability Indicators in accordance with the Consolidated Set of Global Reporting Initiative Sustainability Reporting Standards Guidelines.

These responsibilities include establishing such internal controls as management determines are necessary to enable the preparation of the Reasonable Assurance Sustainability Indicators and the Limited Assurance Sustainability Indicators that are free from material misstatement whether due to fraud or error.

Management is responsible for preventing and detecting fraud and for identifying and ensuring that the Bank complies with laws and regulations applicable to its activities.

Management is also responsible for ensuring that staff involved with the preparation and presentation of the description and Report are properly trained, information systems are properly updated and that any changes in reporting encompass all significant business units.

### Our responsibility

Our responsibility is to express a reasonable assurance conclusion on the Bank's preparation and presentation of the Reasonable Assurance Sustainability Indicators and a limited assurance conclusion on the preparation and presentation of the Limited Assurance Sustainability Indicators included in the Report, as defined above.

We conducted our assurance engagement in accordance with Sri Lanka Standard on Assurance Engagements SLSAE 3000: Assurance Engagements other than Audits or Reviews of Historical Financial Information (SLSAE 3000) issued by The Institute of Chartered Accountants of Sri Lanka.

We have complied with the independence and other ethical requirements of the Code of Ethics issued by The Institute of Chartered Accountants of Sri Lanka.

SLSAE 3000 requires that we plan and perform the engagement to obtain reasonable assurance about whether the Reasonable Assurance Sustainability Indicators are free from material misstatement and limited assurance about whether the Limited Assurance Sustainability Indicators are free from material misstatement.

### Reasonable assurance over Reasonable Assurance Sustainability Indicators

The procedures selected in our reasonable assurance engagement depend on our judgement, including the assessment of the risks of material misstatement of the Reasonable Assurance Sustainability Indicators whether due to fraud or error.

In making those risk assessments, we have considered internal control relevant to the preparation and presentation of the Reasonable Assurance Sustainability Indicators in order to design assurance procedures that are appropriate in the circumstances, but not for the purposes of expressing a conclusion as to the

effectiveness of the Bank's internal control over the preparation and presentation of the Report.

Our engagement also included assessing the appropriateness of the Reasonable Assurance Sustainability Indicators, the suitability of the criteria, being the Consolidated Set of Global Reporting Initiative Sustainability Reporting Standards Guidelines, used by the Bank in preparing and presenting the Reasonable Assurance Sustainability Indicators within the Report, obtaining an understanding of the compilation of the financial and non-financial information to the sources from which it was obtained, evaluating the reasonableness of estimates made by the Bank, and re-computation of the calculations of the Reasonable Assurance Sustainability Indicators.

### Limited assurance on the Assured Sustainability Indicators

Our limited assurance engagement on the Limited Assurance Sustainability Indicators consisted of making enquiries, primarily of persons responsible for the preparation of the Limited Assurance Sustainability Indicators, and applying analytical and other procedures, as appropriate. These procedures included:

- interviews with Senior Management and relevant staff at corporate and selected site level concerning sustainability strategy and policies for material issues, and the implementation of these across the business;



- enquiries of management to gain an understanding of the Bank's processes for determining material issues for the Bank's key stakeholder groups;
- enquiries of relevant staff at corporate and selected site level responsible for the preparation of the Limited Assurance Sustainability Indicators;
- enquiries about the design and implementation of the systems and methods used to collect and report the Limited Assurance Sustainability Indicators, including the aggregation of the reported information;
- comparing the Limited Assurance Sustainability Indicators to relevant underlying sources on a sample basis to determine whether all the relevant information has been appropriately included in the Report;
- reading the Limited Assurance Sustainability Indicators presented in the Report to determine whether they are in line with our overall knowledge of, and experience with, the sustainability performance of the Bank;
- reading the remainder of the Report to determine whether there are any material misstatements of fact or material inconsistencies based on our understanding obtained as part of our assurance engagement.

The procedures performed in a limited assurance engagement vary in nature and timing from, and are less in extent than for, a reasonable assurance engagement, and consequently the level of assurance obtained in a limited

assurance engagement is substantially lower than the assurance that would have been obtained had a reasonable assurance engagement been performed. Accordingly, we do not express a reasonable assurance conclusion on the Limited Assurance Sustainability Indicators.

### Purpose of Our Report

In accordance with the terms of our engagement, this assurance report has been prepared for the Bank for the purpose of assisting the Directors in determining whether the Bank's Reasonable and Limited Assurance Sustainability Indicators are prepared and presented in accordance with the Consolidated Set of Global Reporting Initiative Sustainability Reporting Standards Guidelines and for no other purpose or in any other context.

### Restriction of Use of Our Report

Our report should not be regarded as suitable to be used or relied on by any party wishing to acquire rights against us other than the Bank, for any purpose or in any other context. Any party other than the Bank who obtains access to our Report or a copy thereof and chooses to rely on our report (or any part thereof) will do so at its own risk. To the fullest extent permitted by law, we accept or assume no responsibility and deny any liability to any party other than the Bank for our work, for this Independent Assurance Report, or for the conclusions we have reached.



**CHARTERED ACCOUNTANTS**

Colombo  
24 March 2022

අතිරේක තොරතුරු
මූලික වාර්තා
පාලනය
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය
අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ සාකච්ඡා
පූර්විකාව
→
ජාතික ඉතිරිකිරීමේ බැංකුව   වාර්ෂික වාර්තාව 2021

# ආදායම් ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව			සමූහය		
	2021	2020	වෙනස	2021	2020	වෙනස
	ඇ.ඩො. '000	ඇ.ඩො. '000	%	ඇ.ඩො. '000	ඇ.ඩො. '000	%
<b>දළ ආදායම</b>	<b>672,176</b>	683,349	(2)	<b>677,757</b>	696,702	(3)
පොළී ආදායම	654,736	656,373	(0)	664,221	667,603	(1)
අඩුකළා: පොළී වියදම	382,609	469,445	(18)	386,352	473,750	(18)
<b>ශුද්ධ පොළී ආදායම</b>	<b>272,127</b>	186,928	46	<b>277,869</b>	193,853	43
ගාස්තු සහ කොමිස් ආදායම	15,196	14,522	5	15,235	14,589	4
අඩුකළා: ගාස්තු සහ කොමිස් වියදම	1,035	828	25	1,049	860	22
<b>ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම</b>	<b>14,161</b>	13,694	3	<b>14,186</b>	13,729	3
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	(479)	6,824	(107)	(3,545)	9,351	(138)
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-	-	-
මූල්‍ය වත්කම් හඳුනාගැනීම අත්හැරීම තුළින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	141	1,293	(89)	141	1,293	(89)
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	2,583	4,337	(40)	1,705	3,866	(56)
මුළු මෙහෙයුම් ආදායම	288,533	213,076	35	290,357	222,092	31
අඩුකළා: හානිකරණ වියදම්	21,442	26,112	(18)	21,063	26,428	(20)
<b>ශුද්ධ මෙහෙයුම් ආදායම</b>	<b>267,091</b>	186,964	43	<b>269,294</b>	195,664	38
අඩුකළා - වියදම්						
සේවක මණ්ඩල වියදම්	64,609	53,398	21	65,899	54,393	21
ක්ෂයවීම් හා ක්‍රමක්ෂය වියදම්	6,903	6,646	4	6,982	6,734	4
වෙනත් වියදම්	23,505	22,814	3	23,769	23,109	3
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු පෙර මෙහෙයුම් ලාභය	172,074	104,106	65	172,644	111,428	55
අඩුකළා: මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු	30,697	20,288	51	31,050	21,467	45
<b>මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බදු පසු මෙහෙයුම් ලාභය</b>	<b>141,377</b>	83,818	69	<b>141,594</b>	89,960	57
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස	-	-	-	-	-	-
<b>ආදායම් බදුවලට පෙර ලාභය</b>	<b>141,377</b>	83,818	69	<b>141,594</b>	89,960	57
අඩුකළා: ආදායම් බදු වියදම	31,192	29,664	5	31,353	31,985	(2)
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>110,185</b>	54,154	103	<b>110,241</b>	57,975	90
ලාභය බෙදී යන ආකාරය						
පාලක සමාගමේ හිමිකරුවන්	110,185	54,154	103	110,241	57,975	90
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-	-	-
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>110,185</b>	54,154	103	<b>110,241</b>	57,975	90
ලාභය මත කොටසක ඉපයීම						
සාමාන්‍ය කොටසක මූලික ඉපයීම් (ඇ.ඩො.)	0.12	0.06	103	0.12	0.06	90
සාමාන්‍ය කොටසක තනුක ඉපයීම් (ඇ.ඩො.)	0.12	0.06	103	0.12	0.06	90
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>110,185</b>	54,154	103	<b>110,241</b>	57,975	90

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්දේශ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# විස්තීර්ණ ආදායම් ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	බැංකුව			සමූහය		
	2021	2020	වෙනස	2021	2020	වෙනස
	ඇ.ඩො. '000	ඇ.ඩො. '000	%	ඇ.ඩො. '000	ඇ.ඩො. '000	%
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>110,185</b>	54,154	103	<b>110,241</b>	57,975	90
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම්						
විදේශ ගනුදෙනු පරිවර්තනය මත වූ විනිමය වෙනස්කම්	-	-	-	-	-	-
ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහ කටයුතු වලින් ලත් ශුද්ධ ලාභ/(අලාභ)	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින ණය උපකරණ මත ශුද්ධ ලාභ/(අලාභ)	-	-	-	-	-	-
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස	-	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පත් කළ ණය උපකරණ	<b>(2,154)</b>	1,466	(247)	<b>(2,882)</b>	1,767	(263)
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට නම් කළ ණය උපකරණ ඉවත් කිරීම මත සාධාරණ අගය මත ලාභ/(අලාභ) ආදායම් ප්‍රකාශයට මාරු කිරීම	<b>(141)</b>	(1,293)	(89)	<b>(141)</b>	(1,293)	(89)
ඉහත අයිතම සඳහා විලම්බිත බදු බලපෑම	<b>557</b>	(48)	(1,260)	<b>557</b>	(48)	(1,260)
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	<b>(1,738)</b>	124	(1,496)	<b>(2,465)</b>	426	(679)
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම්						
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට පවතින හිමිකම් උපකරණවල ආයෝජනයන්හි සාධාරණ අගයෙහි වෙනස්වීම	<b>625</b>	(4,158)	(115)	<b>760</b>	(4,151)	(118)
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට පවතින මූල්‍ය වගකීම් මත බැංකුවේ ණය අවදානම ආරෝපණය කිරීමේ සාධාරණ වෙනස්වීම	-	-	-	-	-	-
සේවාචසාන ප්‍රතිලාභ බැඳීම් නැවත ආගණනය	<b>16,613</b>	(35,813)	(146)	<b>16,575</b>	(35,797)	(146)
ඉහත අයිතම සඳහා විලම්බිත බදු බලපෑම	<b>(6,473)</b>	10,028	(165)	<b>(6,473)</b>	10,028	(165)
සේවාචසාන ප්‍රතිලාභ බැඳීම් නැවත ආගණනය (බදු පසු)	<b>10,140</b>	(25,785)	(139)	<b>10,102</b>	(25,769)	(139)
ප්‍රත්‍යාගණන අතිරික්තයේ වෙනස්වීම්	-	7,943	(100)	-	10,295	(100)
ඉහත අයිතම සඳහා විලම්බිත බදු බලපෑම	<b>1,848</b>	(2,224)	(183)	<b>1,848</b>	(2,224)	(183)
ප්‍රත්‍යාගණන අතිරික්තයේ වෙනස්වීම් (බදු පසු)	<b>1,848</b>	5,719	(68)	<b>1,848</b>	8,071	(77)
ආශ්‍රිත සමාගම් සහ බද්ධ ව්‍යාපාර වල ලාභයෙන් හිමි කොටස	-	-	-	-	-	-
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණ කළ යුතු නොවන වෙනත් විස්තීර්ණ ආදායම් එකතුව	<b>12,614</b>	(24,225)	(152)	<b>12,711</b>	(21,849)	(158)
වර්ෂයට අදාළ වෙනත් විස්තීර්ණ ආදායම්, බදු ගෙවූ පසු	<b>10,876</b>	(24,100)	(145)	<b>10,245</b>	(21,423)	(148)
වර්ෂයට අදාළ මුළු විස්තීර්ණ ආදායම	<b>121,061</b>	30,054	303	<b>120,486</b>	36,553	230
ලාභය බෙදී යන ආකාරය						
පාලක සමාගමේ හිමිකරුවන්	<b>121,061</b>	30,054	303	<b>120,486</b>	36,553	230
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-	-	-
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	<b>121,061</b>	30,054	303	<b>120,486</b>	36,553	230
ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය (රු.)	<b>200.75</b>	186.65		<b>200.75</b>	186.65	

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිර්වින්දන මට්ටම  
 නිර්මාණය කිරීමේ ආකාරය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

# මූල්‍ය තත්ත්වය පිළබඳ ප්‍රකාශය - ඇමරිකානු ඩොලර් වලින්

දෙසැම්බර් 31 දිනට	බැංකුව			සමූහය		
	2021	2020	වෙනස	2021	2020	වෙනස
	ඇ.ඩො. '000	ඇ.ඩො. '000	%	ඇ.ඩො. '000	ඇ.ඩො. '000	%
<b>වත්කම්</b>						
මුදල් හා මුදල්වලට සමානවත්	38,137	34,781	10	38,463	35,353	9
මහ බැංකුව වෙනැති ශේෂයන්	-	-	-	-	-	-
බැංකුවල ඇති තැන්පතු	35,470	71,007	(50)	46,444	93,526	(50)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	107	(100)	-	107	(100)
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වත්කම්						
- සාධාරණ අගයට ගණනය කළ	97,499	60,122	62	201,206	126,536	59
- සාධාරණ අගයට නම් කළ	-	-	-	-	-	-
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වත්කම්						
- ණය හා අන්තිකාරම්	2,684,642	2,768,793	(3)	2,682,943	2,774,353	(3)
- ණය හා වෙනත් උපකරණ	4,659,278	4,040,897	15	4,685,112	4,064,264	15
වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්	68,830	81,821	(16)	79,670	86,043	(7)
පාලිත සමාගම්වල ආයෝජනයන්	23,965	25,776	(7)	-	-	-
ආශ්‍රිත සමාගම්වල සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජනය	-	-	-	-	-	-
දේපල, පිරිසහ සහ උපකරණ	74,947	82,056	(9)	79,450	86,782	(8)
භාවිතයට අයිතිය ඇති වත්කම්	6,007	6,569	(9)	6,197	6,812	(9)
දේපල ආයෝජන	-	-	-	1,049	1,270	(17)
කීර්තිනාමය හා අස්පාශ්‍ය වත්කම්	4,065	3,686	10	4,092	3,719	10
විලම්බිත බදු වත්කම්	5,503	7,748	(29)	5,508	7,748	(29)
වෙනත් වත්කම්	167,648	123,406	36	168,895	124,259	36
<b>මුළු වත්කම්</b>	<b>7,865,991</b>	<b>7,306,769</b>	<b>8</b>	<b>7,999,031</b>	<b>7,410,774</b>	<b>8</b>
<b>වගකීම්</b>						
බැංකු වලට ගෙවිය යුතු	38,289	68,912	(44)	52,155	71,469	(27)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	-	-	-	-	-
ලාභ අලාභ මගින් හඳුනාගත් මූල්‍ය වගකීම්	-	-	-	-	-	-
ක්‍රමක්‍ෂය පිරිවැය මත මූල්‍ය වගකීම්						
- තැන්පත්කරුවන්ට ගෙවියයුතු	7,115,653	6,628,041	7	7,106,973	6,630,963	7
- ණය සුරැකුපත් ගිමියන්ට ගෙවියයුතු	-	-	-	-	-	-
- වෙනත් ණය ගැනීම් සඳහා ගෙවියයුතු	38,453	43,716	(12)	134,934	105,310	28
කල්බදු වගකීම්	6,437	6,829	(6)	6,643	7,077	(6)
නිකුත් කළ ණය සුරැකුම්පත්	186,944	170,232	10	187,390	170,952	10
සේවාවසාන ප්‍රතිලාභ බැඳීම්	42,793	62,151	(31)	43,026	62,319	(31)
ප්‍රවර්තන බදු වගකීම්	22,895	3,280	598	24,483	6,371	284
විලම්බිත බදු වගකීම්	-	-	-	10	6	67
වෙනත් වෙන්කිරීම්	-	-	-	-	-	-
වෙනත් වගකීම්	35,866	32,059	12	37,693	35,032	8
පාලිත සමාගම්වලට ගෙවියයුතු	17	20	(15)	-	-	-
<b>මුළු වගකීම්</b>	<b>7,487,347</b>	<b>7,015,240</b>	<b>7</b>	<b>7,593,307</b>	<b>7,089,499</b>	<b>7</b>
<b>හිමිකම්</b>						
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	46,824	50,362	(7)	46,824	50,362	(7)
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	25,775	21,796	18	25,948	21,915	18
රඳවාගත් ඉපයීම්	68,383	77,147	(11)	89,260	99,660	(10)
වෙනත් සංචිත	237,662	142,224	67	243,692	149,338	63
අයිතිකරුවන්ගේ මුළු හිමිකම	378,644	291,529	30	405,724	321,275	26
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	-	-	-
<b>මුළු හිමිකම</b>	<b>378,644</b>	<b>291,529</b>	<b>30</b>	<b>405,724</b>	<b>321,275</b>	<b>26</b>
<b>මුළු හිමිකම් සහ වගකීම්</b>	<b>7,865,991</b>	<b>7,306,769</b>	<b>8</b>	<b>7,999,031</b>	<b>7,410,774</b>	<b>8</b>
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	64,873	138,158	(53)	64,895	135,817	(52)
ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය (රු.)	200.75	186.65		200.75	186.65	

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපාර වර්තමාන නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →



# සංඛ්‍යාලේඛනාත්මක දර්ශකයන් 2012-2021

	2021	2020	2019	2018	2017	2016	2015	2014	2013	2012
<b>මෙහෙයුම් ප්‍රතිඵල (රු.මි.)</b>										
දළ ආදායම	134,939	127,547	121,929	111,902	107,996	87,399	79,282	77,890	65,573	52,903
පොලී ආදායම	131,438	122,512	118,730	110,507	103,579	86,390	78,128	74,023	64,248	52,531
පොලී වියදම්	76,809	87,622	89,898	85,622	78,445	60,923	51,146	52,642	54,141	39,142
ශුද්ධ පොලී ආදායම	54,630	34,890	28,832	24,885	25,134	25,467	26,983	21,380	10,107	13,389
වෙනත් ආදායම්	3,293	4,881	3,067	1,254	4,308	872	1,043	3,798	1,292	347
<b>මෙහෙයුම් වියදම්, වෙන් කිරීම් සහ එකතුකළ අගය මත බදු</b>										
බදු පෙර ලාභය	29,542	24,126	21,438	18,197	15,307	13,036	14,991	14,706	9,120	7,396
ආදායම් බදු	28,381	15,645	10,462	7,941	14,135	13,303	13,034	10,472	2,279	6,340
බදු පසු ලාභය	6,262	5,537	4,080	3,441	4,419	3,805	4,361	3,606	1,095	2,578
රජයට දායකත්වය	22,120	10,108	6,381	4,500	9,716	9,498	8,672	6,867	1,184	3,763
ගෙවන ලද ලාභාංශ	16,465	10,745	11,665	7,536	13,440	19,251	11,016	11,043	4,731	5,900
වත්කම (රු.මි.)	3,500	1,000	2,000	500	5,111	12,026	2,800	4,000	3,000	2,823
මුදල් හා කෙටිකාලීන අරමුදල්	7,656	6,492	5,377	3,435	3,850	4,620	3,240	1,927	1,546	1,466
ණය සහ අත්තිකාරම්	538,942	516,795	454,395	422,895	375,704	323,811	271,751	222,696	166,420	162,477
ආයෝජන	980,672	798,811	647,760	565,841	593,333	554,235	549,743	534,485	465,766	329,532
දේපල, පිරිසහ හා උපකරණ	17,068	17,230	15,237	13,466	12,396	7,277	7,025	5,594	5,692	5,264
වෙනත් වත්කම්	34,760	24,480	35,198	31,209	25,696	21,761	16,320	14,764	14,943	10,075
මුළු එකතුව	1,579,098	1,363,808	1,157,967	1,036,846	1,010,977	911,704	848,079	779,466	654,368	508,813
<b>වගකීම් හා කොටස්කරුවන්ගේ අරමුදල් (රු.මිලියන)</b>										
මුළු තැන්පතු	1,428,467	1,237,124	1,016,574	839,574	737,213	657,280	595,776	554,060	501,890	457,650
ප්‍රතිමිලදී ගැනීම්/ණයට ගැනීම්/උපකාරක ණයගැනීම්	52,935	52,796	82,940	144,313	224,143	213,162	207,101	191,192	120,561	22,958
විලම්භිත බදු	0	0	482	582	507	416	504	270	143	123
වෙනත් වගකීම්	21,683	19,475	12,045	9,280	10,019	8,600	12,274	10,684	9,557	4,314
කොටස්කරුවන්ගේ අරමුදල්	76,013	54,414	45,925	43,095	39,096	32,246	32,424	23,260	22,217	23,767
මුළු එකතුව	1,579,098	1,363,808	1,157,967	1,036,846	1,010,977	911,704	848,079	779,466	654,368	508,813
<b>කාර්යසාධන අනුපාතය (%)</b>										
ආදායම් වර්ධනය	5.80	4.61	8.96	3.62	23.57	10.24	1.79	18.78	23.95	13.66
පොලී ආන්තිකය	3.71	2.77	2.63	2.43	2.61	2.89	3.32	2.98	1.74	2.75
ශුද්ධ පොලී ආදායම/දළ ආදායම	40.48	27.35	23.65	22.24	23.27	29.14	34.03	27.45	15.41	25.31
සේවක පිරිවැය/දළ ආදායම	9.61	7.81	8.33	8.28	6.38	7.13	7.46	6.16	6.42	7.71
පොදු කාර්ය (වෙන් කිරීම් ඉවත් කිරීම්) දළ ආදායම	14.29	12.25	12.96	12.72	10.33	11.99	13.28	11.89	10.85	11.98
බදු පෙර ලාභය/දළ ආදායම	21.03	12.27	8.58	7.10	13.09	15.22	16.44	13.44	3.48	11.98
රජයට කරන ලද දායකත්වය/දළ ආදායම	12.20	8.42	9.57	6.73	12.44	22.03	13.89	14.18	7.22	11.96
තැන්පතු පිරිවැය	1.91	1.72	2.26	2.22	2.10	2.12	2.25	2.14	1.61	1.65
ආදායම පිරිවැය මූල්‍ය බදු සමග	43.93	48.80	65.84	66.83	49.76	50.39	46.26	44.88	67.90	52.89
ආදායම පිරිවැය මූල්‍ය බදු රහිත	33.29	39.28	49.55	54.47	37.89	39.79	37.56	36.80	62.42	46.15
ඵලදායී බදු අනුපාතය	35.97	47.98	59.25	59.72	44.89	40.99	43.94	45.10	59.22	48.22
කොටස්කරුවන්ගේ අරමුදල්වල සාමාන්‍ය මත ප්‍රතිලාභය (ROE)	33.92	20.15	14.34	10.95	27.24	29.37	31.15	30.20	5.15	16.07
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (ROA)	1.93	1.24	0.95	0.78	1.47	1.51	1.60	1.46	0.39	1.30
දළ අක්‍රීය ණය අනුපාතය	2.97	2.79	1.57	1.44	1.34	1.55	3.46	7.61	6.54	2.38
ශුද්ධ අක්‍රීය ණය අනුපාතය	1.70	2.12	1.17	1.22	1.22	1.47	3.35	7.56	6.66	1.78
වෙන් කිරීම් ආවරණ (විශේෂ + පොදු)	46.95	38.56	50.75	42.59	38.68	29.61	13.65	5.30	4.34	25.60
වෙන් කිරීම් ආවරණ - IFRS	73.02	61.88	59.06	62.68	54.73	36.14	34.07	24.12	20.05	18.04
වෙන් කිරීම් ආවරණ (පියවර 3)	32.00	30.38	26.20	30.66	28.41	-	-	-	-	-

අතිරේක තොරතුරු  
 මූල්‍ය වාර්තා  
 පාලනය  
 සහ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
 අපගේ නිරන්තර වටිනාකම් නිර්මාණය කිරීමේ ආකාරය  
 පූර්විකාව  
 ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

	2021	2020	2019	2018	2017	2016	2015	2014	2013	2012
<b>වත්කම් හා වගකීම් සම්බන්ධ අනුපාත (%)</b>										
වත්කම් වර්ධනය	15.79	17.78	11.68	2.56	10.89	7.50	8.80	19.12	28.61	9.19
ණය වර්ධනය	4.29	13.73	7.45	12.56	16.03	19.16	22.03	33.82	2.43	18.22
තැන්පතු වර්ධනය	15.47	21.70	21.08	13.88	12.16	10.32	7.53	10.39	9.67	8.49
තැන්පතු වලට රාජ්‍ය සුරැකුම්පත් - බැංකුව	67.38	62.65	60.89	60.94	62.40	66.68	73.92	69.51	78.92	70.58
තැන්පතු වලට ණය	37.73	41.77	44.70	50.37	50.96	49.27	45.61	40.19	33.16	35.50
වත්කම් වල ප්‍රතිශතයක් ලෙස තැන්පතු	90.46	90.71	87.79	80.97	72.92	72.09	70.25	71.08	76.70	89.94
<b>ද්‍රවශීලී අනුපාතය</b>										
ද්‍රවශීලී වත්කම් අනුපාතය	59.63	69.10	60.20	54.88	73.44	72.56	81.08	91.50	92.74	69.49
රුපියල් ද්‍රවශීලී ආවරණ අනුපාතය (අවම 90%)	240.84	311.02	278.12	245.06	377.57	379.26	441.19	-	-	-
මුළු විනිමය ද්‍රවශීලී ආවරණ අනුපාතය (අවම 90%)	240.43	307.22	276.64	321.29	376.18	393.96	445.88	-	-	-
ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාත (අවම 90%)	160.78	168.54	175.18	146.67	-	-	-	-	-	-
<b>ප්‍රාග්ධනය සහ සම්බන්ධ අනුපාත (%)</b>										
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ස්ථර I (අවමය 5%)	-	-	-	-	-	12.53	17.90	20.46	18.50	20.40
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා ස්ථර II (අවමය 10%)	-	-	-	-	-	14.68	16.40	18.98	16.72	19.10
බාසල් III - ස්ථර I (අවමය 8%)	18.60	13.65	13.49	13.08	11.93	11.31	-	-	-	-
බාසල් III - මුළු ප්‍රාග්ධනය (අවමය 12%)	20.83	16.45	15.82	15.90	15.31	13.86	-	-	-	-
<b>සේවක සංඛ්‍යාලේඛන සහ අනුපාත</b>										
සේවක සංඛ්‍යාව	4,616	4,641	4,715	4,512	4,470	4,384	3,636	3,358	2,943	3,129
සේවකයෙකු සඳහා ලාභය (රු. '000)	6,148	3,371	2,219	1,760	3,162	3,034	3,585	3,119	774	2,026
සේවකයෙකු සඳහා තැන්පතු (රු. '000)	309,460	266,564	215,604	186,076	164,925	149,927	163,855	164,997	170,537	146,261
<b>වෙනත් තොරතුරු (ගණන)</b>										
ශාඛා සංඛ්‍යාව	261	259	256	255	253	250	245	236	229	219
තැපැල් කාර්යාල/උප තැපැල් කාර්යාල	4,064	4,063	4,063	4,062	4,062	4,061	4,063	4,063	4,063	4,053
ගිණුම් ගිණිමත් සංඛ්‍යාව (මිලියන)	21.8	21.3	20.9	20.4	19.9	19.3	18.8	18.3	17.9	17.4

## තැන්පතු විශ්ලේෂණය

	2021 රු. මිලියන	2020 රු. මිලියන	2019 රු. මිලියන	2018 රු. මිලියන	2017 රු. මිලියන	2016 රු. මිලියන	2015 රු. මිලියන	2014 රු. මිලියන	2013 රු. මිලියන	2012 රු. මිලියන
<b>දේශීය මුදල් තැන්පතු</b>										
ඉතුරුම්	320,887	275,839	215,010	194,946	185,201	173,583	160,814	139,384	113,165	106,177
කාලීන	1,091,918	945,650	789,540	633,632	542,647	475,220	427,588	408,309	379,969	345,794
	1,412,805	1,221,489	1,004,549	828,579	727,849	648,803	588,402	547,692	493,134	451,971
වර්ධනය %	15.7%	21.6%	21.2%	13.8%	12.2%	10.3%	7.4%	11.1%	9.1%	8.5%
<b>විදේශ මුදල් තැන්පතු</b>										
ඉතුරුම්	4,733	4,194	3,541	3,376	2,990	2,764	2,568	2,215	2,101	1,963
කාලීන	10,930	11,441	8,484	7,620	6,373	5,714	4,806	4,153	6,654	3,717
	15,662	15,635	12,025	10,996	9,364	8,478	7,373	6,368	8,755	5,679
වර්ධනය %	0.2%	30.0%	9.4%	17.4%	10.5%	15.0%	15.8%	-27.3%	54.2%	9.8%
<b>මුළු තැන්පතු</b>	1,428,467	1,237,124	1,016,574	839,574	737,213	657,280	595,776	554,060	501,890	457,650
වර්ධනය %	15.5%	21.7%	21.1%	13.9%	12.2%	10.3%	7.5%	10.4%	9.7%	8.5%

අපගේ තීරණයන් නිර්මාණය කිරීමේදී ආකෘතිය

අපගේ තීරණයන් නිර්මාණය කිරීමේදී ආකෘතිය

අපගේ තීරණයන් නිර්මාණය කිරීමේදී ආකෘතිය

අපගේ තීරණයන් නිර්මාණය කිරීමේදී ආකෘතිය

අපගේ තීරණයන් නිර්මාණය කිරීමේදී ආකෘතිය

අපගේ තීරණයන් නිර්මාණය කිරීමේදී ආකෘතිය

අපගේ තීරණයන් නිර්මාණය කිරීමේදී ආකෘතිය

අපගේ තීරණයන් නිර්මාණය කිරීමේදී ආකෘතිය

**Banca Popolare**  
Piazza Garibaldi 16  
23100,  
Sondrlom SO, Italy  
POSOIT22  
www.popso.it  
Phone: +390342528111  
+390342528204

**Bank of Tokyo Mitsubishi  
Japan**  
2-7-1,  
Marunouchi, Chiyoda-ku, Tokyo,  
100-8388,  
Japan BOTKGPJT  
www.bk.mufg.jp  
Phone: +81-3-3240-1111

**Citi Bank – NY**  
388, Greenwich Street New York,  
NY 10013, USA CITIUS33  
www.citibank.com  
Phone: +800-285-3000

**Commerz Bank – German**  
Commerzbank AG,  
Kaiser PLATZ.60311, Frankfurt  
am Main  
Germany COBADEFF  
www.fi.commerzbank.com  
Phone: +496913626650

**DBS Bank – Singapore**  
DBS Bank Ltd.,  
2 Changi Business Park  
Crescent, Lobby A # 04-02, DBS  
Asia Hub,  
Singapore 486029  
DBSSSGSG  
www.dbs.com  
Phone: +65-6-2222200/  
+65-6-8789010

**Deutsche Bank NY Trust  
Company Americas**  
No. 60, Wall Street, New York,  
NY 10005, USA BKTRUS33  
www.db.com  
Phone: +1 212 2502500/  
+1 212 7970291

**Deutsche Bank AG Frankfurt  
– German**  
Deutsche Bank AG,  
P.O. Box: 60202 Frankfurt am  
Main, Germany  
DEUTDEFF  
www.deutsche-bank.com.de  
www.db.com  
Phone: +49 6991000/  
+49 6991034225

**Emirates NBD Bank PJSC**  
P.O. Box 777, Deira, Dubai  
United Arab Emirates  
www.emiratesnbd.com  
Phone: +971-600 540000

**Erste Group Bank AG**  
Am Belvedere 1,  
1100, Vienna, Austria  
www.erstebank.at  
Phone: +43 50100 10100

**Keb Hana – Korea**  
55, Eulji-ro, Jung-gu,  
Seoul-Republic of Korea  
KOEXKRSE  
www.kebhana.com  
Phone: +82-02-2002-1111

**Kookmin Bank**  
9-1, Namdaemunno 2-GA,  
Jung-Gu Seoul 100-092  
CZNBKRSE  
www.kbfg.com  
Phone: +82-(2)-2073-2869

**Uni Credito Italiano**  
Piazza Gae Aulenti 3 Tower  
A20154 Mingerstrasse 20,  
54, Italy  
UNICRITMM  
www.unicreditgroup.eu  
Phone: +39 02 88 621/  
+390288623340

**Woori Bank S.Korea**  
1-203,  
Hoehyeon-dong, Jung-gu,  
Seoul HVBKKRSE  
www.wooribank.com  
Phone: +82-2-2006 5000

**Post Finance Bank –  
Switzerland**  
Mingerstrasse 20,  
3030 Berne,  
Switzerland  
POFICHBE  
Phone: +4184888710

## විදේශ විනිමය හුවමාරු සමාගම්

**Al Ahalia Exchange**  
P.O. Box: 35245 Electra Street,  
Abu Dhabi, UAE  
Phone: +971229666

**Al Ansari Exchange**  
Al Ansari Exchange LLC  
Al Ansari Business Centre  
Level 8, Al Barshal  
P.O. Box: 6176, Dubai UAE  
Phone: +97143772890/  
+97143772788

**Al Fardan Exch Qatar**  
Al Fardan Centre Grand Hamad  
Avenue  
P.O. Box: 339, Doha, Qatar  
Phone: +97444537755

**Al Fardan Exch UAE**  
POB 498, Liwa Street,  
Abu Dhabi UAE

**Al Fardan Exchange – Qatar**  
P.O. Box: 9948, Doha Qatar  
Phone: +974444408408

**Al Mulla Exchange**  
P.O. Box: 177  
Safat 13002 Kuwait  
Phone: +96522478250/  
+22478242

**Al Rajhi Bank**  
Olayya Stret, Aqaria 3,  
Riyadh, 1111,  
Kingdom of Saudi Arabia  
www.alrajhibank.com.sa  
Phone: +96614603333

**Al Rostamani**  
The Maze Tower Level 18  
Sheikh Zayed RD  
POB 10072, Dubai UAE  
Phone: +97144543200  
/+97144543284

**Al Dar for Exchange Works**  
AlDar for Exchange works  
IBA bldg C Ring  
Doha Qatar

**Arab National Bank – KSA**  
Building King Faysal Street  
Al Mon raba Area 56921  
Saudi Arabia  
Phone: +966114029000

**Arabian Exchange**  
Mercure Grand Hotel  
(Sofitel Shopping Complex),  
Ground Floor, Mushaireb Street,  
P.O. Box: 3535, Doha, Qatar  
Phone: +97444438300

**Bahrain Exchange**  
Bahrain Exchange Company  
W.L.L M Floor Al Hajery Building  
P.O. Box: 29149,  
Safat 13152 Kuwait  
Phone: +96522089039/  
+96522280520

**Bahrain Finance Company**  
(Ez remit is a product of BFC)  
P.O. Box: 243, 3rd Floor,  
Bab Al Bahrain Building  
Manama  
Bahrain  
Phone: +97339958195

**Bank Al Bilad**  
Corporate Banking Division  
P.O. Box: 140 Riyadh  
11411 Saudi Arabia  
Phone: +96692000/002

**City Exchange Company**  
City Exchange Co. LLC,  
Al Wathan Doha Qatar  
City-Exchange Main Branch and  
Head Office  
Phone: +974 4476 9777

**City International Exchange**  
Abdullah Dashti Building  
Near KPTC Bus Depot.,  
Al Mirqab Abdullah Mubarak  
Street  
P.O. Box: 21804  
Safat 13079 Kuwait  
Phone: +9652448507/2441845

**Delma Exchange**  
304, Al Montazah Tower,  
Zayed the 1st street, Khalidiya,  
Abu Dhabi UAE  
Phone: +97124915757

**Doha Bank – Qatar**  
Doha Bank Head Office Tower,  
Corniche Street West Bay  
P.O. Box: 3818, Doha, Qatar  
Phone: +97444257683

අතිරේක  
නොට්ෂල්

මූල්‍ය චාරිතා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ  
විශ්ලේෂණය

අපගේ නිර්දේශ වටිනාකම්  
නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

→  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

**Dollarco Exchange Co Ltd**

P.O. Box: 26270  
Safat 13123, Kuwait  
Phone:  
+96522412767/22454713

**Gmoney Trans Co Ltd**

305-2, Jong ro, Jongno-gu, Seoul,  
Republic of Korea  
www.gmoneytrans.com  
Phone: +82-2-1670-4565

**Habib Qatar Exchange**

Al Asmakh Building  
Grand Hamad Street Doha Qatar  
Phone:  
+97444425151/44328853

**Index Exchange/former Habib Exchange UAE**

Office 201, 2nd Floor,  
Sons of Jassim Darwish  
Building,  
Zayad 1st street, Khalidiyah  
P.O. Box: 2370, Abu Dhabi UAE  
Phone: +97126272656

**Instant Cash**

Instant Cash FZE  
P.O. Box: 3014 Dubai  
UAE  
Phone: + 971 4 2059000/  
Ext: 260

**Kapruka Pvt Limited**

Kapruka Pty Limited, 2251,  
Princes Highway, Mulgrave,  
Australia  
Phone: +61395445060/  
95432123

**Lulu Exchange**

P.O. Box: 881 Postal Code 112,  
Ruwi High Street Muscat,  
Sultanate of Oman  
Phone: +97126547019

**Majan Exchange**

P.O. Box: 583  
P.C. 117 Ruwi  
Sultanate of Oman  
Phone: + 96824794017/18

**National Exchange Company**

Via Ferruccio 30,00185  
Rome Italia  
Phone: +  
390644341221(DIRECT)

**Oman & UAE Exchange Centre**

P.O. Box: 1116, Al Hamriyah  
P.C. 131 Muscat  
Sultanate of Oman  
Phone: + 96824796533

**Samba Financial Group**

P.O. Box: 833, Riyadh 11421  
Kingdom of Saudi Arabia  
Phone: +966112117473/  
+966112117424

**Small World**

Parliament House,  
12 Salamanca Place,  
London, SE 1 7HB,  
United Kingdom  
Phone: +44 20 7407 1800

**Transfast**

44 Wall Street, 4th Floor  
New York NY10005  
Trans-Fast GCC 903  
Al Thurayya 2 Dubai Media City  
Dubai UAE  
Phone: +971 4 4587251

**UAE Exchange – Abu Dhabi**

UAE Exchange Centre LLC,  
P.O. BOX:170, 5th Floor,  
Tamouh Tower (Building No. 12),  
Marina Square, Al Reem Island,  
Abu Dhabi, UAE  
Phone: +97124945406

**Unistream**

20, Verhnyaya Maskovka Street  
Building 2, 127083  
Moscow, Russia  
Phone: +74955179260

**Valutrans**

Valutrans SPA Via M.Gioia,  
168 20125 Milan Italy  
Phone: +39 0291431306

**Wall Street**

Wall Street Exchange Center LLC  
2201 Twin owers  
Baniyas Rod, Dubai  
UAE  
Phone: +97142284889/  
+971508764289/  
+971504801659

**Xpress Money**

X Press Money Services Limited  
6th Floor, Al Ameri Bldg TECOM,  
P.O. Box: 643996  
Sheikh Zayad Road, Dubai, UAE  
Phone: +97148186000/  
+97148186000  
Ext: 6132/+97148186227

**Hanpass Co., Ltd**

4th Floor, 92,  
Achasan-ro (Gwangmyeong  
Tower),  
Seongdong-gu, Seoul, South  
Korea  
Website: www.hanpass.com  
Phone: +82 2 3409 1540

**Japan Remit Finance Co., Ltd.,**

3F Modulo  
Hamamatsucho BLDG, 1-2-15,  
Hamamatsucho, Minato-ku,  
Tokyo, 105-0013, Japan  
Website: www.jpredit.com  
Phone: +81 3 5733 4337

**Western Union LLC**

Website: www.corporate.  
westernunion.com

**Ria Financial Services Inc - USA**

6565 Knott Ave, Buena Park,  
CA 90620, United States  
Phone: +1 562-345-2100

**යුරෝපීය රෝ සාමාජිකත්වය**

**Deutsche Post**

Deutsche Post Bank Ag  
Friedrich- Ebert-Allee 53113  
Bonn, Germany  
PBNKDEFF  
www.postbank.de  
Phone: + 114-126,  
49 22855005500

**Israel Postal Company Ltd**

217, Jaffa Street,  
Jerusalem, 91999, Israel  
www.israelpost.co.il

**Korea Post**

(The 8th building of  
Government Complex) 19,  
Doum-5ro,  
339-012 Sejong City,  
Republic of Korea  
www.koreapost.go.kr

**La Banque Postale France**

115 rue de sevres  
CP P210 75275  
Paris Cedex 06  
France  
Phone: +33157754947

# මූල්‍ය සහ බැංකුකරණයට අදාළ පාරිභාෂික වචන මාලාව

## ගිණුම්කරණ ප්‍රතිපත්තින්

මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ආයතනයක් විසින් භාවිත කර ඇති නිශ්චිත මූලධර්ම, පදනම්, ගිවිසුම්, නීති හා පරිච්ඡේද.

## උපචිත පදනම

ගනුදෙනු හා වෙනත් සිද්ධීන් වලින් වන බලපෑම මුදල් හෝ මුදල් සමාන දෙයකින් ලැබීම හෝ ගෙවීම තෙක් ප්‍රමාද නොකොට ගනුදෙනු හා වෙනත් සිද්ධීන් සිදුවන අවස්ථාවේදී එහි බලපෑම හඳුනාගැනීම.

## පිටගණක ලාභ/අලාභ

ආයතනයක විශ්‍රාම සැලැස්මේ ඇස්තමේන්තුව සහ සත්‍ය අත්දැකීම් අතර වෙනසින් ඇතිවන්නා වූ ලාභ හෝ අලාභ.

## ක්‍රමාකාරය

අස්පාශ්‍ය වත්කමක ක්‍ෂය කළ හැකි අගය එහි ප්‍රයෝජනවත් ජීවිතකාලය පුරා ක්‍රමානුකූල පදනමක් මත විභජනය කිරීම.

## ක්‍රමාකාර පිරිවැය

ක්‍රමාකාර පිරිවැය යනු මූල්‍ය වත්කම/මූල්‍ය වගකීම්, මූලික හඳුනාගැනීමේදී ගණනය කරනු ලබන අගයෙන් සඵල පොළී ක්‍රමය උපයෝගී කරගනීන් ආපසු ගෙවූ මුදල් අඩුකර, සමුච්චිත ක්‍රමාකාර අඩුකර/එකතුකර හෝ ආරම්භක වටිනාකම හා කල්පිරීමේදී ඇති වටිනාකම අතර වෙනස හා හානිකරණය හෝ රැස්කිරීමට නොහැකිවීම මත සිදු කරන අඩුකිරීම් හැර මෙය ගණනය කරනු ලබයි.

## විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්

මේ යටතට විකිණීම සඳහා පවතින ව්‍යුත්පන්න නොවූ මූල්‍ය වත්කම් හෝ ණය හා අත්තිකාරම් ලෙස හෝ ලාභ/අලාභ තුළින් සාධාරණ වටිනාකමට ගලපන ලද මූල්‍ය වත්කම් හෝ කල්පිරෙන තෙක් දරා සිටින ආයෝජන ලෙස වර්ගීකරණය නොකළ වත්කම් අයත් වේ.

## බාසල් III

බාසල් III යනු බැංකු වල ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය සහ ද්‍රවශීලතාවය පිළිබඳ බැංකු අධිකරණ බාසල් කමිටුව විසින් නිකුත් කරන ලද ගෝලීය ස්වේච්ඡා නියාමන කාර්යයාමුවකි.

## පදනම් අංකය

සියයට දශම බිංදුවයි එක යන අවස්ථාව (සියයට 0.01); පදනම් අංක 100ක් සියයට 1කි. පොලී අනුපාතයන් හෝ සුරැකුම්වල ප්‍රතිලාභවල වලනයන් නියම කිරීමේදී භාවිතා කරනු ලැබේ.

## ව්‍යාපාර ආකෘති ඇගයීම

මෙය මූල්‍ය වත්කම් වර්ගීකරණ ක්‍රියාවලියේ පළමු පියවරයි. ව්‍යාපාර ආකෘතිය යනු ආයතනයක් විසින් මුදල් ප්‍රවාහ උත්පාදනය සඳහා මූල්‍ය වත්කම් කළමනාකරණය කරනු ලබන ආකාරයයි. එය උපකරණ මට්ටමට වඩා සාමූහික මූල්‍ය වත්කම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව වන මට්ටමක එය තීරණය වේ. ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 09 ව්‍යාපාර ආකෘති තුනක් හඳුනාගෙන ඇත. "එකතුකර ගැනීම සඳහා රඳවාගත්", "එකතුකර ගැනීම සඳහා රඳවාගත් සහ විකිණීම" සහ "වෙනත්", ව්‍යාපාර ආකෘතිය තීරණය කිරීමට එක් එක් ව්‍යාපාර ආකෘතියේ අරමුණු වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. ව්‍යාපාරයේ කාර්යසාධනය ප්‍රධාන කළමනාකාරිත්වයට වාර්තා කරන ආකාරය සහ ව්‍යාපාරයේ කළමනාකරුවන්ට වන්දි ගෙවීම වැනි ව්‍යාපාරයේ සියලුම අදාළ තොරතුරු සලකා බැලිය යුතුය.

## ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත

අන්තර්ජාතික පියවීම (BIS) සඳහා බැංකුව විසින් සැලසුම් කළ හා දේශීය අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නවීකරණය කරන ලද රාමුවට අනුව නිශ්චිතව දක්වා ඇති ප්‍රාග්ධන හා අවදානම් බර තැබූ වත්කම් අතර ඇති සම්බන්ධතාවය.

## ප්‍රාග්ධන සංරක්‍ෂක අවරෝධකය

නියාමනයන් විසින් බාසල් III යටතේ ප්‍රාග්ධන අවරෝධකය විස්තර කරනු ලබන්නේ ආතති වලින් ඔබ්බට කාලවලදී බැංකු විසින් ස්ථාපිත කරන ලද ප්‍රාග්ධන සංරක්‍ෂකයන් අලාභ ලබන අවස්ථාවලදී එය අඩු කිරීම සඳහා ආපසු ගතහැකි පරිදි නිර්මාණය කරන සහතිකවීමක් ලෙසයි. බැංකුවල ප්‍රාග්ධන මට්ටම ප්‍රාග්ධන සංරක්‍ෂණ අවරෝධක පරාස මට්ටමට වඩා අඩු වූ විට ප්‍රාග්ධන බෙදාහැරීම් නියාමනයන් විසින් සීමා කරනු ලබයි.

## ප්‍රාග්ධන වියදම්

දේපල පිරිහන හා උපකරණ මිලදී ගැනීම සඳහා දරන ලද වියදම්.

## ප්‍රාග්ධන ලාභ

වත්කමක් ඉවත් කිරීමෙන් (විකිණීමෙන්) ලැබෙන මුදලින් වත්කමේ පිරිවැය හා විකිණීම සඳහා වූ පිරිවැය අඩු කළ පසු ලැබෙන්නා වූ ලාභ ප්‍රාග්ධන ලාභ වේ.

## ප්‍රාග්ධන සංචිත

1988 අංක 30 දරණ බැංකු පනත යටතේ නිශ්චිතව සඳහන් කර ඇති අරමුණු සඳහා වෙන්කර ඇති සංචිත අරමුදල් වලින් සහ දේපල ප්‍රත්‍යාගණන සංචිත අරමුදල් වලින් ප්‍රාග්ධන සංචිත සමන්විත වේ. මෙය අඩුකිරීමට හෝ බෙදාහැරීමට මූල්‍ය කමිටුවේ අනුමැතිය ලැබිය යුතුය.

## ධාරණ අගය

වත්කම් හා වගකීම්වල සාධාරණ අගයට ගැලපුම් කිරීමට පෙර පවතින පොත් අගයයි.

## මුදල් උත්පාදන ඒකකය

ස්වාධීන මුදල් ප්‍රවාහ ජනනය කරන සහ වෙනත් වත්කම්වලින් ස්වාධීනව ජනනය කරන මුදල් ප්‍රවාහයන්ගෙන් සමන්විත කුඩාම වත්කම් සමූහයයි.

## මුදල් හා සමාන දෑ

වටිනාකම වෙනස්වීම පිළිබඳ සැලකියයුතු අවදානමක් නොමැතිව ව්‍යවහාර මුදල් බවට වහාම පරිවර්තනය කළහැකි කෙටි කාලීන ඉහළ ද්‍රවශීලතා තත්ත්වයක් පවත්නා වූ ආයෝජන.

## සාමූහික ගිවිසුම

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ වෘත්තීය සමිති අතර ඇති කරගන්නා ලද ත්‍රෛපාසික ගිවිසුම.

## ණය භානිකරණය සඳහා සාමූහිකව අගය කර සිදු කරනු ලබන වෙන් කිරීම්

මෙය කළඹ භානිකරණ වෙන්කිරීම ලෙසද හැඳින්වේ. තනිව ගත් කළ විශේෂිත වටිනාකමක් නැති හෝ පාඩුවක් ඇතිවී ඇතත් ගිණුම් වාර්තා දිනයට එම වටිනාකම හඳුනා ගත නොහැකි එක සමාන ලක්ෂණයන්ගෙන් යුතු ණය සමූහයක් වෙනුවෙන් සාමූහික පදනමට කරනු ලබන ණය භානිකරණ අගය ගණනය කිරීමයි. ණය හා අත්තිකාරම්, ණය ආයෝජන කළඹ මත අගයනු ලබයි.

## බැඳියාවන්

ණය පහසුකම් අනුමත කළ නමුත් වාර්තා කරන දිනට සේවා දායකයන් විසින් භාවිතා නොකරන ලද ප්‍රමාණය.

## සංකේදණයවීමේ අවදානම

ප්‍රතිපාර්ශ්වයේ ඇති අසමාන ව්‍යාප්තිය සහ ආයෝජන කළඹ අනාවරණය වී ඇති ව්‍යාපාර අංශය හෝ භූගෝලීය ප්‍රදේශය මත ජනිත වන අවදානම.

## අසම්භාව්‍යයන්

අනාගත සිද්ධියක් හෝ සිද්ධීන් කිහිපයක් සිදුවීම හෝ සිදු නොවීම මත පමණක්, ප්‍රතිඵලය තහවුරු වන ශේෂපත්‍ර දිනට පවතින තත්ත්වය/අවස්ථාව.

## ආයතනික පාලනය

සංස්ථාපිත ආයතන පාලනය කිරීමට උපයෝගී කරගනු ලබන ක්‍රියාවලියයි. ආයතන කළමනාකරණය කිරීම හා මෙහෙයවීමේදී විධායක කටයුතු සුපරීක්ෂණය කිරීමේදී සහ අයිතිකරුවන්ට මෙන්ම අනෙකුත් පාර්ශ්වකරුවන් වෙත වගවීමේ කාර්යය ඉටුකිරීම සම්බන්ධයෙන් අධිකාරී බලය ක්‍රියාත්මක කරනු ලබන ආකාරය මෙහිදී සැලකිල්ලට ගැනේ.

## පිරිවැයට ආදායම් අනුපාතය

ණය පාඩු ප්‍රතිපාදන හැරුණු කොට මෙහෙයුම් වියදම් සහ ගනුදෙනු කළහැකි සුරැකුම්පත්වල අගය පහත වැටීම් සඳහා වන ප්‍රතිපාදන ඉදිරි ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සාමූහිකව සහ විශ්ලේෂණය කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපරේ කිරීමට වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

අතිරේක තොරතුරු  
මූල්‍ය වාර්තා  
පාලනය  
කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය  
අපගේ තීරණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය  
පූර්විකාව  
ඡායික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

**පිරිවැය ක්‍රමය**

ආයෝජනය එහි පිරිවැයට වාර්තාගත කරන ගිණුම්කරණ ක්‍රමයකි. ආයෝජනයෙන් සමුච්චිත ශුද්ධ ලාභයෙන් බෙදාහැරීම් ලැබුණු ප්‍රමාණය දක්වා පමණක් ආයෝජකයාගේ ආදායම් ප්‍රකාශයේ එම ආයෝජනයේ ආදායම හඳුනාගනී.

**ණය ශ්‍රේණිගත කිරීම**

සංස්ථාපිත ආයතනයකට එහි ණය පියවීමේ හැකියාව හෝ එය පැහැර නොහැරීමේ සම්භාවිතාව සම්බන්ධයෙන් ස්වාධීන ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් සිදු කරනු ලබන ඇගයීම.

**ණය අවදානම**

ණයගැතියෙකු හෝ අදාළ පාර්ශ්වයක් විසින් ගිවිසගත් කොන්දේසි ප්‍රකාර කටයුතු කිරීමට අපොහොසත්වීමෙන් පැන නැගෙන තත්වය, ණය අවදානම නැතහොත් පැහැර හැරීමේ අවදානම වශයෙන් සරලව අර්ථ දැක්වේ.

**මුදල් හුවමාරුව (SWAPs)**

මුදල් ඒකක තත්කාලීන විනිමය ගෙවීම් ක්‍රමය යටතේ මිලදී ගැනීම සහ මෙම මුදල් ප්‍රමාණය එම මුදල් ඒකකයෙන්ම ඉදිරි ගිවිසුම් ගෙවීම් ක්‍රමය යටතේ විකිණීම සඳහා සමගාමීව කටයුතු කිරීම මුදල් හුවමාරුවක් වේ.

**පාරිභෝගික තැන්පතු**

ගිණුම් ගිණියන් විසින් තැන්පත් කරන මුදල් වේ. මෙම අරමුදල් වගකීම් ලෙස වාර්තා කර ඇත.

**ගනුදෙනු කළහැකි සුරැකුම්පත්**

කෙටිකාලීනව යළි විකිණීමේ අදහස පෙරදැරිව අත්පත් කරගත් හා රඳවාගත් අලෙවි කළ හැකි සුරැකුම්පත්.

**ණයකර**

සංස්ථාපිත ආයතනයක් විසින් නිකුත් කරන ලද මධ්‍යකාලීන ණය උපකරණයකි.

**විලම්බිත බදු**

ප්‍රවර්තන මූල්‍ය වර්ෂය තුළදී හැර අනෙකුත් මූල්‍ය වර්ෂයන්හිදී ගෙවීමට සිදුවන බදු වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශන වල වෙන්කර තබනු ලබන ප්‍රමාණය.

**සෂය කිරීම**

වත්කමක සෂය කළ හැකි වටිනාකම එහි ඵලදායී පීචිත කාලය තුළ විධිමත්ව ප්‍රතිපාදනය කිරීම.

**හඳුනාගැනීම ඉවත් කිරීම**

මින් පෙර මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශ වලදී හඳුනාගන්නා ලද මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම් පොත්වලින් ඉවත් කිරීම.

**පැහැර හැරීම**

ණය හෝ වෙනත් මූල්‍ය වගකීමක් සඳහා වූ ගෙවීම් අනුක්‍රමයෙන් නොලැබීම පැහැර හැරීමකි. ණය සහ අත්තිකාරම් සඳහා වූ ගෙවීම් අඛණ්ඩව මගහැරීම, පැහැර හැරීම ලෙස සලකනු ලැබේ.

**ව්‍යුත්පන්නයන්**

මූල්‍ය උපකරණයක් වන අතර, එහි මිල ඒ සඳහා භාජනය වන වත්කම් වල අගය මත තීරණය වෙයි.

**ණයවර ලිපි**

තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂිත නියමයන් සහ කොන්දේසි යටතේ නියම කර ඇති මුදල දක්වා බැංකුවෙන් ලබා ගැනීමට තුන්වන පාර්ශ්වයක් වෙත බැංකුව විසින් බලය ලබා දෙන්නා වූ ලිඛිත පොරොන්දුවයි. ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සැලසීමේ අරමුණින් මෙය පිහිටුවා ඇත.

**දේශීය වශයෙන් පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු**

දේශීය වශයෙන් පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු යනු අසාර්ථක වීමට ඉඩදිය නොහැකි විශාල බැංකුයි. මෙවැනි බැංකු, අර්බුදයකදී රටේ සැබෑ ආර්ථිකයට අත්‍යවශ්‍ය බැංකු සේවා අඛණ්ඩව ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුද්‍ර වත්කම් රු. බිලියන 500 ට සමාන හෝ වැඩි බලපත්‍රලාභී වාණිජ බැංකු, දේශීය වශයෙන් පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු ලෙස නම් කර ඇත.

**සාමාන්‍ය කොටසක ඉපයුම (EPS)**

සාමාන්‍ය කොටස ගිණියන් සඳහා වූ ලාභය සාමාන්‍ය කොටස ගණනින් බෙදූ විට ලැබෙන අගයයි.

**ආර්ථිකමය එකතුවක අගය**

ඵලදායීතාව පිළිබඳ මිනුමක් වන අතර, ඵ සඳහා සමස්ත ආයෝජිත ගිණිම පිරිවැය සැලකිල්ලට ගනු ලැබේ.

**සඵල බදු අනුපාතය**

බදු පෙර ලාභයෙන් බෙදන ලද බදු සඳහා වන ප්‍රතිපාදන.

**සඵල පොළී අනුපාතිකය**

මූල්‍ය උපකරණයෙන් අනාගතයේදී ලැබිය යුතු මුදල් ප්‍රවාහයන් හෝ ලැබීම් අපේක්ෂිත පීච කාලය තුළ හෝ සුදුසු පරිදි ඊට අනුරූප කෙටිකාලයක් තුළ මූල්‍ය වත්කම්/වග කීම් වල ශුද්ධ ප්‍රවර්තන අගයට අනුව වට්ටම් කිරීමට යොදාගනු ලබන පොළී අනුපාතය.

**ගිණිකම් උපකරණ**

ආයතනයේ වගකීම් අඩුකරගැනීමෙන් පසු වත්කම්වල ඉතිරිව ඇති ප්‍රමාණය.

**ගිණිකම් ක්‍රමය**

ආයෝජනය මුලදී පිරිවැයට ගිණුම්ගත කොට ඉන්පසු ඇති වූ වෙනස්කම් මත ආයෝජකයාගේ ගිණුම්වල ශුද්ධ වටිනාකමට/ආයෝජකයාට ඇති ගිණිකමට වෙනස්කම් සිදුකොට ගිණුම් තැබීමේ ක්‍රමයයි. ආයෝජකයාගේ ලාභය හෝ අලාභයෙන් ආයෝජිතයාගේ කොටස ආයෝජකයා විසින් ඇතුළත් කරනු ලබයි.

**ගිණිකම් අවදානම**

කොටස් වෙළඳපල විචලනයන් හේතු කොට ගෙන ගිණිකම් වටිනාකම ක්ෂය වීමට ඇති අවදානම.

**පැහැර හැරීමට නිරාවරණය වීම**

මෙය වූ කලී ගිවිසුම් මත හෝ වෙනත් හේතූන් මත ලේඛනගත කර ඇති මුදල සහ පොලිය ආපසු ගෙවීමද ඇතුළුව වාර්තා කළ දිනට පසු නිරාවරණයවීමහි අපේක්ෂිත වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් ඉදිරි පැහැර හැරීම් දිනකදී නිරාවරණයවීමේ තක්සේරුවයි.

**අපේක්ෂිත ණය අලාභ**

මෙය ශ්‍රී.ල.මු.ව.ප්‍ර. 09 - මූල්‍ය උපකරණ යටතේ පවතින ණය අලාභ හානිකරණ කිරීමේ ක්‍රමයකි. මෙය පැහැර හැරීමේ සම්භාවිතාව, පැහැර හැරීමට නිරාවරණය වීම, පැහැර හැරීමකදී සිදුවිය හැකි පාඩුව ලෙස වට්ටම් සහිත නිෂ්පාදිත වේ. අපේක්ෂිත ණය අලාභ, අපක්ෂපාති මිනුම් වන අතර එය තීරණය කරනු ලබන්නේ විය හැකි ප්‍රතිඵල පරාසයක් තක්සේරු කිරීමෙනි.

**විදේශ විනිමය ලාභය/අලාභය**

විදේශ විනිමය ගණුදෙනු සිදුවන දිනය/අවසන් වාර්තාගත දිනය සහ පියවීම්/වාර්තා කරන දිනය අතර විදේශ විනිමය අනුපාත අතර ඇති වෙනස මත විදේශ විනිමය ලාභ උපදී. මෙය විදේශ මුදල් වෙළඳාම මතද උපදී.

**සාධාරණ අගය**

දැනුවත් හා කැමැත්ත දක්වන පාර්ශ්වයන් අතර සිදුවන අනෙක් දුරින් ගනුදෙනුවකදී ණයක් පියවීම සඳහා හෝ වත්කමක් හුවමාරුකර ගැනීම සඳහා යොදාගත හැකි අගයයි.

**මූල්‍ය වත්කම්**

යම් වත්කමක් එනම් මුදල් හා වෙනත් ඒකකයක හෝ වෙනත් ඒකකයකින් මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් ලැබීමට ඇති ගිවිසුම්මය අයිතියකි.

**ක්‍රමසෂය පිරිවැයට ගණනය කරන ලද මූල්‍ය වත්කම්**

වත්කම පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාර ආකෘතියක් තුළ වත්කමක් පවත්වා ගෙන යනු ලැබේ නම්, කොන්ත්‍රාත් මුදල් ප්‍රවාහයන් රැස් කිරීමට, වත්කම් තබා ගැනීම සහ මූල්‍ය වත්කමේ ගිවිසුම් නියමයන් නිශ්චිත දිනයක් මත පදනම්ව ගෙවනු ලබන මුදල් ප්‍රවාහයන් සඳහා ගෙවනු ලබන ප්‍රාග්ධනය සහ නොගෙවූ ප්‍රාග්ධනය සඳහා වූ පොලිය.

**විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්**

මෙහි විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට ගණනය කළ ණය සහ ගිණිකම් උපකරණ ඇතුළත් වේ. ණය උපකරණයක් මෙසේ ගණනය කරනු ලබන්නේ, එය කොන්ත්‍රාත් මුදල් ප්‍රවාහ එකතු කිරීම සහ මූල්‍ය වත්කම් විකිණීම යන දෙකම මගින් ව්‍යාපාරයේ ආකෘතිය තුළ පවත්වාගෙන යනු ලබන්නේ නම් එය නියමිත දිනට නිශ්චිත දිනයන් මත ඉහළ යන මුදල් ප්‍රවාහයන් සඳහා ගෙවනු ලබන ප්‍රාග්ධනය සහ නොගෙවූ ප්‍රාග්ධන සඳහා වූ පොලියෙනි. ගිණිකම් ආයෝජන, විස්තීර්ණ ආදායමේ සාධාරණ අගයට අනිවාර්යයෙන් වර්ගීකරණය කළ හැක්කේ ශ්‍රී.ල.ගි.ප්‍ර. 32 මූල්‍ය උපකරණ ප්‍රමිතියෙහි ගිණිකම් නිර්වචනයට අනුව "ඉදිරිපත් කිරීම සහ විකිණීමට තබා නොමැති" යටතේය.

**ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට ගණනය කළ මූල්‍ය වත්කම්**

ක්‍රමසෂය පිරිවැයට හෝ විස්තීර්ණ ආදායමේ සාධාරණ අගයට වර්ගීකරණය කර නොමැති සියලු මූල්‍ය වත්කම් මේ යටතට ගැනේ. මෙය විකිණීමට පවතින හෝ කළමනාකරණයට පවතින සහ ඒවායේ කාර්යසාධනය සාධාරණ අගයේ පදනම මත ඇගයීමට ලක්කෙරේ. එමෙන්ම මේවා රඳවා ගැනීමට කොන්ත්‍රාත් මුදල් ප්‍රවාහ මතද උපදී.

මත එකතු නොකළ හෝ කොන්ත්‍රාත් මුදල් ප්‍රවාහ මත එකතු නොකළ සහ විකිණීම සඳහා නොපවතින මූල්‍ය වත්කම් යන දෙයාකාරයෙන් පවතින රඳවාගත් මූල්‍ය වත්කම් වේ.

**මූල්‍ය උපකරණ**

එක් පාර්ශ්වයකට මූල්‍ය වත්කමක් සහ අනෙක් පාර්ශ්වයට මූල්‍ය වගකීමක් හෝ ගිණිකමක් ජනනය කරනු ලබන ගිවිසුමකි.

**මූල්‍ය වගකීම**

වෙනත් ඒකකයකට මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කමක් භාරදීමට ඇති ගිවිසුම ගත බැඳීමකි.

**ඇපයට තබන ලද පවරාගත් දේපල**

පූර්ණ හෝ අර්ධ වශයෙන් ණය තෘප්ත කිරීමෙන් අත්පත් කරගන්නා ලද දේපල.

**විදේශ ව්‍යවහාර මුදල් අවදානම**

දේශීය විනිමය හැරුණු විට අනෙකුත් විදේශ විනිමයන් සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන අවදානම මෙහිදී සැලකේ. විදේශ මුදල් හුවමාරු අනුපාතයේ අභිනතර වෙනස්වීම් මත විදේශ මුදලින් පවතින වත්කම්/වගකීම් වල අගය අඩු විය හැක.

**විදේශ විනිමය ගිවිසුම්**

ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් සමග අනාගත දිනයක වර්තමානයේ එකඟවන අනුපාතයට හුවමාරු කිරීමට දෙපාර්ශ්වයක් විසින් ඇති කර ගන්නා එකඟතාවයකි.

**පොදු ප්‍රතිපාදන**

තනි පුද්ගල පහසුකම් මත ණය පාඩු තීරණය කළ නොහැකි අවස්ථාවලදී සමුච්චිත නිරාවරණයවීම් හමුවේ ණය හා අත්තිකාරම් මත අනාගතයේදී සිදු වෙනැයි අපේක්ෂිත අලාභයන් ගෙවා දැමීම සඳහා වෙන්කර ඇති අරමුදල්.

**සමුභය**

සමුභය යනු, පරිපාලකය සහ එහි සියලුම පරිපාලිකයන්ය.

**ඇපවීම්**

ණය ගෙවීමට නියමිත තැනැත්තෙකු එය පියවීමට අපොහොසත් වුවහොත් එම වගකීම ඉටු කිරීමට එක් පාර්ශ්වයක (ඇපකරු) පොරොන්දුව මත බැඳෙන චෙළුපාර්ශ්වික ගිවිසුමකි.

**ගෝලීය ව්‍යවහාරකරණ මූලපිරීම්**

මෙය ව්‍යාපාර සඳහා උපකාරී වන්නා වූ අන්තර් ජාතික ස්වාධීන ප්‍රමිත ආයතනයක් වන අතර මෙය ව්‍යාපාර, රාජ්‍ය සහ අනෙක් සංවිධාන සඳහා ඒවායේ ගැටළු වලට බලපාන්නාවූ දේශගුණික විපර්යාස, මානව ගිණිකම් සහ දූෂණය වැනි දෑ තේරුම් ගැනීමට සහ සන්නිවේදනයට උපකාරී වන්නා වූ අන්තර්ජාතික ස්වාධීන ප්‍රමිත ආයතනයකි. මෙය තීරසාර සංවර්ධනයක් ලබාගැනීමට ව්‍යාපාරයට අවශ්‍ය වන්නා වූ මාර්ගය ප්‍රවර්ධනය කරයි.

**ඉදිරි රැකුම්**

අවාසිදායක මිල වෙනස්වීම් (පොළී අනුපාත සහ භාණ්ඩ මිල) නිසා ඇතිවන්නා වූ අවදානමක් එම අවදානම බලපෑමක්වන ගනුදෙනු ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රමෝපායන්ය.

**කල් පිරෙන තෙක් දරා සිටින ආයෝජන**

කල් පිරීම තෙක් රඳවා ගැනීමේ අභිලාශය හා හැකියාව ඇති නිශ්චිත වටිනාකමක් සහ නිශ්චිත කල් පිරීමේ කාලයක් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම්.

**වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය ආයෝජන**

කෙටි කාලීනව (අවුරුදු 1 ක කාලසීමාවට අඩු) යළි විකිණීමේ අදහස පෙරදැරිව අත්පත් කර ගත් ණය සහ ගිණිකම් ආයෝජන.

**ගුණාත්මක බවින් ඉහළ ද්‍රවශීල වත්කම්**

ආතති කාලසීමාවක් තුළ ද්‍රවශීල හා ශ්‍රී ලංකා මහ බැංකුවට යෝග්‍ය බැඳීම් රහිත වත්කම්. නිදසුන් ලෙස මුදල් හා මහ බැංකුව හා මධ්‍යම බැංකු මත ගිණිකම් මීට ඇතුළත්ය.

**අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා තක්සේරු ක්‍රියාවලිය (ICCAP)**

පවතින බැංකුකරණ අවදානම් සඳහා අමතර ප්‍රාග්ධනයක් යොමු කරන බවට බැංකුව විසින් සහතික වීමේ ක්‍රියාවලියයි.

**හානිකරණය**

වත්කමක් මගින් අයකර ගත හැකි මුදල් ප්‍රමාණය, එහි ප්‍රවර්තන අගයට වඩා අඩුවූ විට උද්ගත වන තත්ත්වයකි.

**හානිකරණයට ගැලපීම් සිදුකරන ලද වත්කම් කළඹ**

තනිව ගත්කළ වැදගත් වන, හානිකරණය සඳහා ගැලපීම් සිදුකරන ලද ණය කළඹ හා තනිව ගත්කළ වැදගත් නොවන නමුත් දින 180 ට වැඩිකාලයක් ගෙවීම් පැහැර හරින ලදුට ඇති ණය කළඹ මේ නමින් හැඳින්වේ.

**හානිකරණය සඳහා වූ දීමනාව**

සිදුවී ඇති අලාභයක් වෙනුවෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනට ලාභයෙන් සිදුකරන වෙන් කිරීමකි. මෙය තනිව හෝ සාමූහිකව හඳුනාගනු ලබයි.

**භාණිකරණ ගාස්තු/නැවත අයවීම්**

වත්කමකින් ජනිත වන අනාගත වට්ටම් කළ මුදල් ප්‍රවාහයන්ගේ සහ වත්කමේ වර්තමාන වටිනාකම අතර වෙනස.

**හානිකරණ ණය**

සමාගම් විසින් ගිවිසුම් පරිදි ලැබිය යුතු ණය මුදල් ප්‍රමාණ සියල්ල එකතු කිරීමට බලාපොරොත්තු නොවන හෝ එම ණය මුදල් ප්‍රවාහ ගිවිසුම් ප්‍රකාර දිනයට පසු දිනයකදී එකතු කිරීමට බලාපොරොත්තු වීම.

**කේවල හානිකරණය**

තනි තනිව ගත් කල සැලකිය යුතු ගිණුම් සහ සාමූහික හානිකරණයට අයත් නොවන සියලු ගිණුම් අලාභය සඳහා කොතරම් දුරට අනාවරණය වනවාද යන්න තක්සේරු කිරීම.

**අස්පාශ්‍ය වත්කම්**

අස්පාශ්‍ය වත්කමක් යනු ගෞතිකමය තත්ත්වයක් නොමැති හඳුනාගත හැකි වත්කමකි. ආයතනික බුද්ධිමය දේපල (උදාහරණ ලෙස, ජේටන්ට් බලපත්‍රය, පුරස්කාරය වෙළඳ ලකුණ, ව්‍යාපාර පටිපාටි), කීර්තිනාමය, වෙළඳ නාමය ආදිය වර්තමාන වෙළඳපොළේ පොදු අස්පාශ්‍ය වත්කම් ගණයට අයත් වේ.

**අවිනිශ්චිත පොලී**

අක්‍රීය ණය හා අත්තිකාරම් මත ඇතිවන පොලී.

**පොලී අනුපාත අවදානම**

මූල්‍ය උපකරණයක සාධාරණ වටිනාකම හෝ අනාගත මුදල් ප්‍රවාහ වෙළඳපොළ පොලී අනුපාතවල වෙනස්වීම් හේතුවෙන් උච්චාවචනය වීමේ අවදානම.

**පොලී ව්‍යාප්තිය**

පොලී අනුපාතික, විනිමය අනුපාතික, ණය ව්‍යාප්තිය සහ වෙනත් වත්කම් මිල වැනි විවලාසන් නිසා පොලී උපයන වත්කම් හා පොලී සහිත වගකීම් මත උපයන ලද පොලී අනුපාතිකයෙහි සාමාන්‍ය හා ගෙවන ලද පොලී අනුපාතිකයෙහි සාමාන්‍ය අතර ඇති වෙනස නිරූපණය කරයි.

**ආයෝජන දේපල**

භාවිතයට හෝ විකිණීමට හැර හුදෙක් බදු කුලී ඉපයීමට හෝ ප්‍රාග්ධන වටිනාකම වැඩිවීම හෝ දෙකම සඳහා (අයිතිකරු විසින් හෝ මූල්‍ය කල්බදු යටතේ බදු ගැණුම්කරු විසින්) තබා ගෙන ඇති දේපල (ඉඩම් හෝ ගොඩනැගිල්ලක්, ගොඩනැගිල්ලකින් කොටසක් හෝ ඒ දෙකම) වේ.

**ආයෝජන සුරැකුම්පත්**

ඉපයීම පිණිස, ප්‍රාග්ධන වර්ධන අරමුණු සඳහා අත්පත් කරගත් හා රඳවාගත් සහ සාමාන්‍යයෙන් කල්පිරීම තෙක් රඳවාගන්නා සුරැකුම්පත්.

**පොලී අනුපාත හුවමාරු**

නිශ්චිත මුදල් මුදලක් මත පදනම්ව අනාගත පොලී ගෙවීම සම්බන්ධයෙන් එක් ඉදිරි පොලී ගෙවීම් ප්‍රවාහයක් තවත් වර්ගයේ ඉදිරි පොලී ගෙවීම් ප්‍රවාහයකට හුවමාරු වීමට අදාළ පාර්ශ්ව 2 ක් (පාර්ශ්වකරුවන්) අතර එකඟතාව

**ප්‍රධාන කළමනාකරණ පිරිස**

අධ්‍යක්ෂවරුන්ද ඇතුළුව ආයතනයේ ක්‍රියාකාරකම් සෘජුව හෝ වක්‍රාකාරව සැලසුම් කිරීම, මෙහෙයවීම සහ පාලනය සඳහා අධිකාරය සහ වගකීම් ඇති පුද්ගලයින් වේ.

**තෝලන අනුපාතය**

මෙය ස්ථර I ප්‍රාග්ධනය හා මුළු නිරාවරණය වීම් අතර මනින ලද අනුපාතයකි. අවදානම් මත පදනම් වූ ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා බැංකු ක්ෂේත්‍රය තුළ අතිරේක තෝලනයන් ගොඩනැගීම සීමා කිරීම මෙම අතිරේක මිනුම් මගින් අපේක්ෂිතය.

**ද්‍රවශීල වත්කම්**

මුදල් ලෙස රඳවාගන්නා ලද හෝ වෙනත් බැංකුවල තැන්පතු විනිමය බිල්පත් සහ භාණ්ඩාගාර බිල්පත් වැනි පහසුවෙන් මුදල් බවට පත් කළහැකි ආකාරයෙන් පවතින වත්කම් මේ මගින් දක්වා ඇත.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

විවිධ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

සුරැකුම

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරූපණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පුර්විකාව

ඡායික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

**ද්‍රවශීල වත්කම් අනුපාතය**

මහ බැංකුව විසින් ප්‍රකාශිත පරිදි මුදල් හෝ පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි ආකාරයෙන් පවතින වත්කම්, අසම්භාව්‍ය වගකීම්ද ඇතුළුව මුළු වගකීම් වලින් බෙදීමෙන් මෙම අනුපාතය ලබාගැනේ.

**පීච්කාල අපේක්ෂිත ණය පාඩු**

මූල්‍ය උපකරණයක අපේක්ෂිත පීච්කාලය තුළ ඇති විය හැකි සියලු පැහැර හැරීම්වල ප්‍රතිඵල ලෙස පැන නගින අපේක්ෂිත ණය පාඩු. "මූල්‍ය උපකරණ" පිළිබඳ ශ්‍රී.ල.මු.වා.ප්‍ර. 9ට අනුව, මූල්‍යමහලයේ පටන් ණය පාඩුවල සැලකිය යුතු වර්ධනයක් නොමැති විටකදී හැර අපේක්ෂිත ණය පාඩු දීමනාව, පීච්කාල අපේක්ෂිත ණය පාඩු මත පදනම් විය යුතුය.

**ද්‍රවශීලතා ආවරණ අනුපාතය**

බැංකුව විසින් කෙටිකාලීන වගකීම් ඉටු කිරීම පිණිස පවත්වා ගෙන යනු ලබන වත්කම් මෙයින් අදහස් වේ. මෙම අනුපාතය තුළින් වෙළඳපොළ පුරා ඇති විය හැකි කම්පන ආතති පරීක්ෂාවක් සිදුවේ.

**ද්‍රවශීලතා අවදානම**

ඒකකයක් විසින් මූල්‍ය වගකීම සම්බන්ධ බැඳීම් සපුරාලීම සඳහා මුහුණ පෑමට සිදු වන දුෂ්කරතාවය පිළිබඳ අවදානම.

**ණය සහ ලැබිය යුතු දෑ**

වෙළඳපොළේදී වටිනාකමක් තීරණය වී නොමැති සාම්ප්‍රදායික ණය වත්කම්ය. (උපද්‍රවන ලද හෝ අත්පත් කරගත්)

**ගෙවීම් පැහැර හැරීම නිසා ඇතිවන පාඩුව**

ණයගැතියා ගෙවීම් පැහැර හැරීම නිසා ණය ගිණියාට සිදුවන අලාභය මුළු මුදලෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීම.

**ණයට වටිනාකම් අනුපාතය**

මුල් උකස් අයිතියෙහි වටිනාකම, සැබෑ දේපළක සමස්ත ඇගයුම් වටිනාකමෙහි ප්‍රතිශතයක් ලෙස ගණිතමය අනුසාරයෙන් ඉදිරිපත් කිරීම. ණය සඳහා යෝග්‍ය අවදානම් මට්ටම තීරණය කිරීමෙහි ලා ණයට වටිනාකම් අනුපාත ප්‍රතිශතය භාවිතා කෙරෙන අතර, එමගින් ණයකරුට ලබා දෙන ණයෙහි නිවැරදි මිල තීරණය කළ හැකි වේ.

**වෙළඳපොළ අවදානම**

පොළී අනුපාත, විනිමය අනුපාත, ණය ව්‍යාප්තිය සහ වෙනත් වත්කම් මිල ආදී වෙළඳපළ විචල්‍යයන්ගේ වෙනස්වීම් හේතුවෙන් පැන නගන උපකරණයන්හි අගය වෙනස්වීම මත අලාභ ඇතිවීමේ හැකියාව.

**ප්‍රමාණාත්මක බව**

යම් ගනුදෙනුවක හෝ සිදුවීමක සාපේක්ෂ වැදගත්කම හෝ යම් ගනුදෙනුවක් හෝ සිදුවීමක් අත්හැරීම හෝ සාවද්‍ය ප්‍රකාශයක් වීම මූල්‍ය ප්‍රකාශන ප්‍රයෝජනයට ගන්නා පාර්ශ්වයන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් සිදු කරන්නේ නම් එය ප්‍රමාණාත්මක ගනුදෙනුවකි.

**ශුද්ධ පොලී ආදායම**

ණය හා සුරැකුම්පත් වැනි බැංකුව සතු වත්කම්වලින් උපයන දේ සහ තැන්පතු ප්‍රතිමූල්‍ය අරමුදල් හා අන්තර් බැංකු ණයගැනීම් යනාදී මූල්‍ය වගකීම් අතර වෙනස වේ.

**ශුද්ධ පොලී ආන්තිකය**

පොලී උපයන සාමාන්‍ය වත්කම් වලින් බෙදන ලද ආන්තිකය, ශුද්ධ පොලී ආදායම ලෙස හඳුන්වයි.

**අක්‍රීය ණය**

තුන්මසකට වඩා වැඩි කාලයක් නොගෙවන ලද ණය.

**නොස්ට්‍රො ගිණුම්**

දේශීය බැංකුවක් විසින් විදේශීය රටක එම රටෙහි ව්‍යවහාර මුදලින් පවත්වාගෙන යනු ලබන නොස්ට්‍රො ගිණුම් මගින් විදේශ ව්‍යවහාර මුදලින් සිදු කළ වෙළඳ ගනුදෙනු පියවීමට පහසුකම් සැපයේ.

**අක්‍රීය ණය අනුපාතය**

සමස්ත අක්‍රීය ණය හා අන්තිකාරම් ප්‍රමාණය, (විලම්භිත පොලී රහිතව) සමස්ත ණය හා අන්තිකාරම් කළඹින් (විලම්භිත පොලී රහිතව) බෙදන ලද වීට ලැබෙන අනුපාතය.

**ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය**

මූල්‍යනය කිරීම සඳහා යොදාගත් වත්කම් වල ද්‍රවශීලතා පැතිරවීම සහ ශේෂ පත්‍රයේ සඳහන් නොවන අවිනිශ්චිත බැඳීම් වලට සාපේක්ෂව බැංකුවක් විසින් භාවිතා කරනු ලබන දිගු කාලීන, ස්ථාවර අරමුදල් ප්‍රභවයන් ගණනය කිරීම මෙම අනුපාතයෙන් සිදුවේ.

**මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනයෙන් පරිබාහිර වූ ගනුදෙනු**

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනයේ දිනට හඳුනා නොගත් නමුත් අසම්භාව්‍යයන් හෝ වගකීම් ජනිතවන්නා වූ වත්කම් හෝ වගකීම් මේ නමින් හැඳින්වේ.

**මෙහෙයුම් අවදානම**

ප්‍රමාණවත් නොවන හා අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාවලීන්, පුද්ගලයන් සහ පද්ධතීන් හෝ නෛතික අවදානම් බාහිර සිදුවීම් නිසා පාඩු ඇති විය හැකි අවදානම.

**විවෘත ණය නිරාවරණ අනුපාතය**

මුළු ශුද්ධ අක්‍රීය ණය සහ අන්තිකාරම්, නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස දැක්වීම මෙම අනුපාතයයි.

**පරිපාලකය**

පරිපාලනය යනු එක් පරිපාලක සමාගමක් හෝ ඊට වැඩියෙන් ඇති ආයතනයකි.

**කළඹ**

රාජ්‍ය සුරැකුම්, ණය හා අන්තිකාරම්, කොටස් ඇතුළු ආයෝජන සංචිතයකි.

**පැහැර හැරීමේ සම්භාවිතාව**

යම් වගකීමකට බැඳී සිටින තැනැත්තා එම වගකීම පැහැර හැරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සෑම ගනුදෙනුකරුවෙක් පිළිබඳවම සිදු කෙරෙන අභ්‍යන්තර තක්සේරුවකි.

**ප්‍රක්ෂේපිත ඒකක ප්‍රතිලාභ ක්‍රමය**

සෑම සේවා කාල පරිච්ඡේදයක්ම අතිරේක ප්‍රතිලාභවලට හිමිකම් ලැබීමට ඉඩ සලසන අතිරේක ඒකකයක් ලෙස සලකන සහ අවසාන ගොඩනැගීම සඳහා සෑම ඒකකයක්ම වෙන් වශයෙන් මනිනු ලබන ආයු ගණක තක්සේරු කිරීමේ ක්‍රමයකි. අවිනිශ්චිත තත්වයන් යටතේ තක්සේරු කිරීමෙහිලා අවශ්‍ය තීරණ ගැනීමේදී යම් මට්ටමක හෝ අවධානයක් පවත්වාගැනීම මගින් වත්කම් හෝ ආදායම් වැඩියෙන් ප්‍රකාශවීම සහ වගකීම් හෝ වියදම් අඩුවෙන් ප්‍රකාශවීම සිදු නොවනු ඇත.

**සාමාන්‍ය වත්කම් මත ආදායම**

සාමාන්‍ය වත්කම් වල ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත බදු පසු ලාභය.

**සාමාන්‍ය හිමිකම් මත ආදායම**

සාමාන්‍ය කොටස් හිමියන්ගේ කොටස් වල ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත හිමිකරුවන් වෙත ලැබිය යුතු ශුද්ධ ලාභය.

**සම්බන්ධිත පාර්ශ්වයන්**

මූල්‍ය හෝ මෙහෙයුම් තීරණ ගැනීමෙහිලා සෘජුව හෝ වක්‍රව එක් පාර්ශ්වයකට අනෙක් පාර්ශ්වය පාලනය කිරීමේ හෝ එම පාර්ශ්වය කෙරෙහි සැලකිය යුතු ආකාරයේ බලපෑමක් ඇති කිරීමේ හැකියාව සහිත පාර්ශ්වයන්.

**සම්බන්ධිත පාර්ශ්වයන්ගේ ගනුදෙනු**

මිලක් අයකරන්නේද නැද්ද යන්න ගැන නොසලකා, වාර්තාකරණ ආයතනය සහ සම්බන්ධිත පාර්ශ්වයන් අතර සම්පත්, සේවා හෝ බැඳීම් හුවමාරුවීමයි.

**ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම්**

පොලිය සමඟ ස්ථාවර මිලක් යටතේ පසු දිනයක ආපසු මිලදීගැනීමේ අරමුණෙන් ගැණුම්කරුවන් වෙත අලෙවි කෙරෙන සුරැකුම්.

**ප්‍රතිවිකුණුම් ගිවිසුම්**

බැංකුවක් හෝ ගනුදෙනුකරුවෙක් විසින් සුරැකුම් මිලට ගෙන නිශ්චිත මිලක් යටතේ පසු දිනයක අලෙවිකරු වෙත සුරැකුම් ආපසු අලෙවි කිරීමට අදාළ ගනුදෙනුවකි.

**ආදායම් සංචිත**

අනාගතයේදී බෙදාහැරීම සහ ආයෝජනය සඳහා වෙන් කර තැබෙන සංචිත.

**අවදානම මත බර තැබූ වත්කම්**

මූල්‍ය තත්ව ප්‍රකාශය අනුව වත්කම් වල අගය සහ මූල්‍ය තත්ව ප්‍රකාශයේ සඳහන් නොවන හා අදාළ අවදානම් මත බර තැබූ සාධක වලින් ගුණකරන ලද වත්කම් වලට සමවන ණය අගය.

**රුපියල් ණය**

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන රුපියල් සුරැකුම්.

**කොටස්හිමිකරුවන්ගේ අරමුදල්**

1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද ප්‍රාග්ධන සංචිතයකි.



ණය අවදානමේ සැලකිය යුතු ලෙස ඉහළයාම  
ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 9 අනුව ප්‍රථම වරට හඳුන්වාදීමෙන් පසු යම් මූල්‍ය උපකරණයකට අදාළව ආපසු ගෙවීම පැහැර හැරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් තිබේද යන්න යම් ආයතනයක් විසින් තක්සේරු කරනු ලැබිය යුතුය. ගිවිසුම්ගත ගෙවීම් දින 30 ක් පසුවන විටත් නොගෙවී නම් ප්‍රථම වරට හඳුන්වාදීමෙන් පසු යම් මූල්‍ය වත්කමක් ආශ්‍රිත ණය අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවට බිඳ හෙළිය නොහැකි පූර්ව නිගමනයක් සම්මතයේ පවතී.

**මුල් මුදල හා පොලිය ගෙවීම පමණක් පරීක්ෂාව (Solely Payments of Principal and Capital – SPPI)**

ණය වර්ගීකරණ ක්‍රියාවලියේ දෙවන අදියර ලෙස මෙම පරීක්ෂාව සිදු කෙරේ. ප්‍රථම වරට හඳුන්වාදීමේදී මූල්‍ය වත්කමක සාධාරණ අගය "මුල් මුදල" ලෙස නිර්වචනය කෙරෙන අතර මුල් මුදල ආපසු ගෙවීම හෝ වාරිකය හෝ වට්ටම ක්‍රමක්ෂය වීම හේතුවෙන් එය වෙනස්විය හැකිය. මුදලේ කාලීන වටිනාකම සහ මුල් මුදලෙන් නොගෙවූ කොටස ආශ්‍රිත ණය අවදානම සඳහා වන සැලකිල්ල "පොලිය" ලෙස නිර්වචනය කෙරේ. යම් මූල්‍ය උපකරණයක් මෙම පරීක්ෂාව සමත්වීමෙන් පසු එය "රැස්කිරීම සඳහා රඳවාගත්" ව්‍යාපාරික ආකෘතියට අනුකූල වේ නම් ක්‍රමක්ෂය වූ පිරිවැය මත වර්ගීකරණය කෙරෙන අතර එය "රැස්කිරීම සහ අලෙවිය සඳහා රඳවාගත්" ව්‍යාපාරික ආකෘතියට අනුකූලවේ නම් වෙනත් විස්තීරණ ආදායම් ඔස්සේ තක්සේරු කරන ලද සාධාරණ වටිනාකම් මත වර්ගීකරණය කෙරේ. යම් මූල්‍ය උපකරණයක් මෙම පරීක්ෂාව අසමත්වුවහොත් එය සම්පූර්ණයෙන්ම ලාභ හෝ අලාභ මත තක්සේරු කරන ලද සාධාරණ වටිනාකම මත වර්ගීකරණය කළ යුතුය.

**ව්‍යවස්ථාපිත සංචිත අරමුදල**  
1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද ප්‍රාග්ධන සංචිතයකි.

**යටත්කාලීන වගකීම්**  
බුන්වත්වීමකදී හෝ ඇවර කිරීමකදී මූල්‍ය උපකරණ නිකුත්කරන්නා විසින් වෙනත් ණයගිම්යන්ට ගෙවිය යුතු මුදල් ගෙවීමෙන් පසු ශේෂ වන වගකීම්.

**ආතති පරීක්ෂාව**  
විවිධ තීව්‍රතා සහිත අනුපේක්ෂිත තත්වයන් දරාගැනීමට බැංකුවට හැකියාව තිබේද යන්න විවිධ මට්ටම් වලින් පෙන්නුම් කරන ඒකාබද්ධ පරීක්ෂාවකි.

**පරිපාලනය**  
එක් ආයතනයක් විසින් පාලනය වන තවත් ආයතනයක්.

**ස්වරූපයට වඩා යථාතත්වය**  
ගනුදෙනු සහ අනිකුත් සිද්ධීන් ඒවායේ හුදු නෛතික ස්වරූපය අනුව පමණක් නොව ඒවායේ හරය හා නියම ආර්ථික ස්වභාවය අනුව ගිණුම්ගත කර ඉදිරිපත් කිරීම අවශ්‍ය යන මූලධර්මය.

**නුවමාරු (මුදල් ඒකක)**  
ස්ථානීය ගෙවීම් සඳහා යම් මුදල් ඒකක ප්‍රමාණයක් එකවර මිලදීගැනීම සහ ඉදිරි ගෙවීම් සඳහා එම මුදල් ඒකකයේ එම ප්‍රමාණයම අලෙවි කිරීම. එසේ නොමැතිනම්, යම් මුදල් ඒකකයක් ස්ථානීය අලෙවිය සහ ඉදිරිය සඳහා මිලට ගැනීම.

**ස්ථර I ප්‍රාග්ධනය**  
සාමාන්‍ය සමකොටස් ස්ථර I ප්‍රාග්ධනය සහ අතිරේක ස්ථර I ප්‍රාග්ධනය යන සාධක වලින් සමන්විත නියාමන ප්‍රාග්ධනයේ එක් අංගයකි. බැංකුවේ මූල්‍ය ශක්තිය මනින ප්‍රධාන මිනුම ස්ථාවර කොටස් හිමියන්ගේ සමකොටස් සහ රඳවාගත් ඉපයීම් හා වෙනත් අතිරික්ත විසර්ජනය කිරීම ඔස්සේ නිර්මාණය කරන ලද හෝ ඉහළ නංවන ලද සංචිත නියෝජනය කරයි.

**ස්ථර II ප්‍රාග්ධනය**  
ප්‍රත්‍යාගණන ලාභ, සාමාන්‍ය වෙන් කිරීම් හා නිශ්චිත හිමිකම් ලක්ෂණ පෙන්නුම් කරන අනෙකුත් ප්‍රාග්ධන උපකරණ මෙන්ම යටත්කාලීන, කාලීන ණය වැනි දෑ ඇති ණය මීට ඇතුළත්වය.

**සමස්ත ප්‍රාග්ධනය**  
සමස්ත ප්‍රාග්ධනය යනු ස්ථර I ප්‍රාග්ධනය සහ ස්ථර II ප්‍රාග්ධනය යන සාධක දෙකෙහි සමාකරණයයි.

**හාණ්ඩාගාර බිල්පත්**  
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙන්දේසි පදනමක් මත නිකුත් කරනු ලබන කෙටි කාලීන ණය උපකරණයකි.

**හාණ්ඩාගාර බැඳුම්කර**  
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙන්දේසි පදනමක් මත නිකුත් කරනු ලබන දිගු කාලීන ණය උපකරණයකි.

**මාස 12ක කාලය සඳහා අපේක්ෂිත ණය අලාභ**  
වාර්තා කරන ලද දිනට පසු එළඹෙන මාස 12 ඇතුළත ඇතිවිය හැකි යම් මූල්‍ය උපකරණයක් ආශ්‍රිත ගෙවීම් පැහැර හැරීමේ සිදුවීම් හේතුවෙන් පැන නැගිය හැකි අපේක්ෂිත ණය අලාභ නියෝජනය කරන පූර්ණ කාලීන ණය අලාභ වල කොටස.

**ඒකක හාර**  
ඒකක ඔප්පුවකට අදාළ වගන්ති යටතේ සුදුකුම් වල ආයෝජනය කිරීම සඳහා හාරගැනීම.

**ප්‍රයෝජනවත් ජීව කාලය**  
යම් ආයතනයක් විසින් යම් වත්කමක් ප්‍රයෝජනයට ගැනීම පිණිස සූදානම් කරනු ලැබීමට ගත වේ යැයි අපේක්ෂිත කාල සීමාව හෝ යම් ආයතනයක් වෙතින් යම් වත්කමක් ලබාගන්නා බවට අපේක්ෂිත නිමැවුම් සංඛ්‍යාව හෝ ඊට සමාන ඒකක සංඛ්‍යාව.

**එකතු කළ වටිනාකම්**  
බැංකු හා වෙනත් සේවා සැපයීම ඔස්සේ, එම සේවා සැපයීම සඳහා දරණ ලද පිරිවැය අඩු කිරීමෙන් පසු ජනනය වූ ධනය. එකතු කළ වටිනාකම් සේවකයන් හා ප්‍රාග්ධන සැපයුම්කරුවන් සඳහා මෙන්ම පුළුල් කිරීම සහ වර්ධනය සඳහා රඳවාගත් සහ බදු ලෙස රජය සඳහාද වෙන් කෙරේ.

**අවදානමේදී වටිනාකම**  
පොලී අනුපාත, මිල උච්චාවචනයන් වැනි වෙළඳපොළ අවදානම් සාධක ආශ්‍රිත අහිතකර විචලන වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අවදානම් තත්ත්ව හේතුවෙන් කිසියම් නිශ්චිත කාලපරාසයකදී හා දී ඇති විශ්වාසනීය මට්ටමකදී ජනිත වන අලාභ තක්සේරු කිරීම සඳහා යොදාගන්නා ක්‍රමවේදයකි.

**කල්පිරීමේ ඵලදා අනුපාතය**  
අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම, සුදුකුම්වල වත්මන් මිල සමග සමාන වන වට්ටම් අනුපාතිකයකි.

අතිරේක තොරතුරු

මූල්‍ය වාර්තා

පාලනය

සහ සාකච්ඡා සහ විශ්ලේෂණය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිර්මාණ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

පූර්විකාව

→ පාඨක ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021

# ආයතනික තොරතුරු

අතිරේක තොරතුරු

මූලික තොරතුරු

පාලනය

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

අපගේ නිරපේක්ෂ නිර්මාණය කිරීමේ ආකෘතිය

පුරවිකාව

ආයතනික ඉතිරිකිරීමේ බැංකුව | වාර්ෂික වාර්තාව 2021 →

බැංකුවේ නම  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව

**තෙතික ස්වරූපය GRI 102-3**  
1971 අංක 30 දරණ ජාතික ඉතිරිකිරීමේ බැංකු පණත මගින් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද රජයට අයත් බැංකුවක් වන අතර, 1988 අංක 30 දරණ බැංකු පණත මගින් ඊට බලපත්‍රලාභී විශේෂිත බැංකුවක තත්ත්වය පිරිනමන ලදී.

**ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලය GRI 102-3**  
"ඉතිරිකිරීමේ මන්දිරය",  
අංක 255, ගාලු පාර,  
කොළඹ 03, ශ්‍රී ලංකාව.  
දුරකථනය: +94 11 257 3008-15  
ෆැක්ස්: +94 11 257 3178  
පාරිභෝගික ක්ෂණික ඇමතුම් +94 11 237 9379  
කෙටි අංකය: 1972  
ඊමේල්: nsbgen@nsb.lk  
වෙබ් අඩවිය: <http://www.nsb.lk>  
ස්විෆ්ට් අංකය: NSBALKLX  
බැංකු අංකය: 7719  
බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය: 409046266

**සේවා මධ්‍යස්ථාන**  
ශාඛා - 261  
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර/ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍ර - 384

**නියෝජිතයාගේ ජාලය**  
දිවයින පුරා පැතිර පවතින තැපැල් කාර්යාල 653 ක් සහ උපතැපැල් කාර්යාල 3,411

**දේශීය ශ්‍රේණිගත කිරීම**  
(SL) AAA (stable) ණය ශ්‍රේණිගත කිරීම ICRA Lanka Ltd. විසින්

**අධ්‍යක්ෂ මණ්ඩලය**  
කේමිලා ජයවර්ධන මිය - සභාපතිනිය  
යූ ජී ආර් ආර්යරත්න මහතා - අධ්‍යක්ෂ (නිල බලයෙන් පත් සාමාජික )  
ආචාර්ය එම් කේ සී.සේනානායක මහතා - අධ්‍යක්ෂ (නිල බලයෙන් පත් සාමාජික )  
මනෝහාරී අබේසේකර මිය - අධ්‍යක්ෂ ඵරංග ජයවර්ධන මහතා - අධ්‍යක්ෂ එම් ටී ජේ පෙරේරා මහතා - අධ්‍යක්ෂ එච් කේ ඩී ලක්ෂ්මන් ගාමිණී මහතා - අධ්‍යක්ෂ

**සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී**  
එම් පී ඒ ඩබ් පීරිස් මහතා

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්  
අනුපමා මුහන්දිරම් මිය

**අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව (BAC)**  
මනෝහාරී අබේසේකර මිය - සභාපතිනිය  
ආචාර්ය එම් කේ සී සේනානායක මහතා  
එච් කේ ඩී ලක්ෂ්මන් ගාමිණී මහතා

**අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC)**  
ආචාර්ය එම් කේ සී සේනානායක මහතා - සභාපති  
ඵරංග ජයවර්ධන මහතා  
එම් ටී ජේ පෙරේරා මහතා

**අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව (BHRRC)**  
කේමිලා ජයවර්ධන මිය - සභාපතිනිය  
යූ ජී ආර් ආර්යරත්න මහතා  
එච් කේ ඩී ලක්ෂ්මන් ගාමිණී මහතා

**අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව (BNC)**  
යූ ජී ආර් ආර්යරත්න මහතා - සභාපති  
ආචාර්ය එම් කේ සී සේනානායක මහතා  
ඵරංග ජයවර්ධන මහතා

**අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව**  
ආචාර්ය එච් කේ සී සේනානායක මහතා - සභාපති  
ඵරංග ජයවර්ධන මහතා  
එම් ටී ජේ පෙරේරා මහතා

**අනුකූලතා නිලධාරී**  
අයි කේ එල් සයි මහේන්ද්‍රන් මිය

**විගණකවරුන්**  
විගණකාධිපති

**ගිණුම්කරණ වසර**  
දෙසැම්බර් 31

**ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පරිපාලිත සමාගම් සමාගමේ නම**  
සී.ස. එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම

**ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලය**  
අංක 400, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකා.  
දුරකථනය: +94 11 242 5010-12, 256 5957  
ෆැක්ස්: +94 11 156 4706, 257 4387  
ඊමේල්: nsbfmc@nsb.lk  
ස්විෆ්ට් අංකය: NSBFLKXXXX  
බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය: 134008512  
වෙබ් අඩවිය: <http://www.nsb.lkfundmanagement>

අධ්‍යක්ෂ මණ්ඩලය  
කේමිලා ජයවර්ධන මිය - සභාපතිනිය  
යූ ජී ආර් ආර්යරත්න මහතා - අධ්‍යක්ෂ මනෝහාරී අබේසේකර මිය - අධ්‍යක්ෂ එම් ටී ජේ පෙරේරා මහතා - අධ්‍යක්ෂ ඩබ්ලිව් ඩී රොඩ්‍රිගෝ මහතා - අධ්‍යක්ෂ එම් පී ඒ ඩබ් පීරිස් මහතා - අධ්‍යක්ෂ

**ප්‍රධාන විධායක නිලධාරී**  
ඩී එල් පී අබයසිංහ මහතා

**විගණකවරුන්**  
විගණකාධිපති

**සමාගමේ ලේකම්**  
ෆර්සානා අනිෆ් මිය

**සමාගමේ නම**  
සී.ස. ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව

**ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලය**  
අංක 265,  
වෝඩ් පෙදෙස,  
කොළඹ 07,  
ශ්‍රී ලංකා.  
දුරකථනය: +94 11 267 4700-1-2-3, 269 1721-2  
ෆැක්ස්: +94 11 267 4705-6  
ඊමේල්: info@slsbl.lk  
බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය: 134013370

**අධ්‍යක්ෂ මණ්ඩලය**  
කේමිලා ජයවර්ධන මිය - සභාපතිනිය  
එච් ඩී පී ගමගේ මහතා - අධ්‍යක්ෂ එන් පී ඉබ්‍රිල්ගොඩ මහතා - අධ්‍යක්ෂ ජනක අරුණගොන මහතා - අධ්‍යක්ෂ එම් ටී ජේ පෙරේරා මහතා - අධ්‍යක්ෂ සාලිය ධර්මවර්ධන මහතා - අධ්‍යක්ෂ

**සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී**  
එම් ඒ සුජිත් ප්‍රනාන්දු මහතා

**විගණකවරුන්**  
විගණකාධිපති

**සමාගමේ ලේකම්**  
ඒ ආර් රමා පියසේකර මිය



## This Integrated Annual Report is GHG-neutral

Produced by Smart Media (Pvt) Limited, a GHG-neutral company that reduces and offsets its direct and indirect greenhouse gas emissions through certified sources.

*Net-zero GHG since 2011*



**ජාතික ඉතිරිකිරීමේ බැංකුව**

“ඉතිරිකිරීමේ මන්දිරය”

අංක 255, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.

දුරකථනය: +94 11 257 3008-15

ෆැක්ස්: +94 11 257 3178

ඊමේල්: [nsbgen@nsb.lk](mailto:nsbgen@nsb.lk)

වෙබ් අඩවිය: <http://www.nsb.lk>

**ISBN 978-624-5790-01-2**



[www.nsb.lk](http://www.nsb.lk)